



පරිශුද්ධ වූ
අල කුරආන

සිංහල පරිවර්තනය

SINHALA

පරිශුද්ධ වූ අල් කුර්ආන්

සිංහල පරිවර්තනය

ترجمة معاني القرآن الكريم باللغة السنهالية

පරිවර්තන මධුල්ල

අල් ගෙක් Zසඟරැලූලා ධන්ජි

අල් ගෙක් සල්සබ්ල්

අල් හාලිස් අල් ආලිම් එම් එස් එම් යුනුස්

එච්. එම්. එම් සලිම් ජෙම්

අප්මල් රෆික්

GOODWORD BOOKS



(MRCA/13/6/CO/83)

Translators:

Al Asheik Zafrulla Bahji

Al Asheik Salsabil

Al Hafiz Al Aalim M.S.M. Yunus

H.M.M. Saleem Jem

Ajmal Rafeek

First Published 2019

This translation of the Quran is copyright free

Goodword Books

1, Nizamuddin West Market, New Delhi - 110013

Tel. +9111 - 41827083, Mob. +91 - 8588822672

email: info@goodwordbooks.com

www.goodwordbooks.com

Goodword Books, Chennai

Mob. +91 - 9790853944, 9600105558

Printed in India

පෙරවදන

හැඳින්වීම - මව්ලානා වහිදුද්දීන් බාන්

8

පටුන

1. සූරා අල් ෆාතිහා (ආරම්භය) 21
2. සූරා අල් බකරා (එළඳෙන) 21
3. සූරා ආලු ඉම්රාන් (ඉම්රාන්ගේ පරපුර) 76
4. සූරා අන්නිසා (ස්ත්‍රීන් / කාන්තාවන්) 108
5. සූරා අල් මාඉදා (ආහාර බන්දේසිය) 142
6. සූරා අල් අන්ආම් (සිව්පාවුන්) 169
7. සූරා අල් අරාෆ් (උච්චස්ථානය) 199
8. සූරා අල් අන්කාල් (යුධජයෙන් අත්කරගන්නා වස්තූ) 233
9. සූරා අන්තව්බා (පාපොච්චාරණය / පසුතැවිලිවීම) 246
10. සූරා යුනුස් (යෝනා දිවැසිවරයා) 271
11. සූරා හුද් (හුද් දිවැසිවරයා) 288
12. සූරා යුසුෆ් (යෝසෙප් දිවැසිවරයා) 307
13. සූරා අර්රූද් (අකුණ) 325
14. සූරා ඉබ්‍රාහීම් (ආබ්‍රහම් දිවැසිවරයා) 333
15. සූරා අල් හිජ්ර් (පර්වත ප්‍රදේශය) 341
16. සූරා අන්නහල් (මීමැස්සා) 349
17. සූරා බනී ඉස්රාඊල් (ඉශ්‍රායෙල්ගේ දරුවන්) 367
18. සූරා අල් කහෆ් (ගුහාව) 382
19. සූරා මර්යම් (මරියකුමිය / යේසුකුමන්ගේ මව) 399
20. සූරා තාහා (අරාබි හෝඩිය) 409

21. සුරා අල් අන්බියා (දිවැසිවරු / නබිවරු)	423
22. සුරා අල් හජ් (හජ් වන්දනාව)	436
23. සුරා අල් මුෂිනුන් (ඇදහිලිවන්තයන්)	449
24. සුරා අන් නූර් (ආලෝකය)	460
25. සුරා අල් ෆුර්කාන් (වෙනස පැහැදීම)	471
26. සුරා අෂ්ෂුරා (කිවියන් / කාව්‍යකරුවන්)	480
27. සුරා අන් නම්ල් (කුහුඹුවන්)	496
28. සුරා අල් කසස් (ඉතිහාසය)	507
29. සුරා අල් අන්කලූක් (මකුළුවා)	520
30. සුරා අර්රූම් (රෝමය)	530
31. සුරා ලුක්මාන් (ධාර්මිකයා)	538
32. සුරා අස්සජ්දා (නළල බිම තබා නැමදීම)	543
33. සුරා අල් අහ්සාබි (සතුරු සේනාව)	546
34. සුරා අස්සබ් (සබ් නගරය)	559
35. සුරා අල් ෆාතිර් (නිර්මාතෘවරයාණෝ)	567
36. සුරා යාසින් (අරාබි හෝඩියේ 12 හා 28 අක්ෂර)	574
37. සුරා අස්සෆ්ෆාත් (සිරුවෙන් සිටින්නන්)	582
38. සුරා සාද් (අරාබි හෝඩියේ 14 අක්ෂර)	592
39. සුරා අස්සූ මුර් (සමූහයන්)	600
40. සුරා අල් මුෂින් (ඇදහිලිවන්තයා)	611
41. සුරා හාමිම් සජ්දා (සිරස නැමීම)	622
42. සුරා අෂ්ෂුරා (සාමූහික යෝජනා)	629
43. සුරා අස්සූ හූරූෆ් (අලංකාරය)	637
44. සුරා අද් දුහාන් (දුමාරය)	647

45.	සුරා අල් ජාසියා (දනින් වැටීම)	651
46.	සුරා අල් අහ්කාෆ් (වැලිකඳු)	656
47.	සුරා මුහම්මද් (අවසන් පණිවුඩකරුවා)	663
48.	සුරා අල් ෆත්හ් (විජයග්‍රහනය)	669
49.	සුරා අල් හුජුරාත් (කුටි / කාමර)	675
50.	සුරා කාෆ් (අරාබි හෝඩියේ 21 අක්ෂර)	678
51.	සුරා අද්දාරියාහ් (දුහුවිලි නංවන සුලඟ)	683
52.	සුරා අත්කුර් (සිෂ්‍යයා කන්ද)	687
53.	සුරා අන් නජම් (තාරකාව)	691
54.	සුරා අල් කමර් (චන්ද්‍රයා / සඳ)	694
55.	සුරා අර් රහ්මාන් (අසීමිත දයාබරයාණෝ)	699
56.	සුරා අල් වාකිෆා (මහත් සිද්ධිය)	703
57.	සුරා අල් හදීද් (යකඩ)	708
58.	සුරා අල් මුජාදිලා (තර්ක කරන්නිය)	713
59.	සුරා අල් හෂර් (පිටුවහල් කිරීම)	718
60.	සුරා අල් මුම්තහිනා (පරීක්ෂාවට ලක්කිරීම)	722
61.	සුරා අස්සාෆ්ෆාත් (පෙළට සිටීම)	725
62.	සුරා අල් ජුමුෆා (සිකුරාදා දිනය)	727
63.	සුරා අල් මුනාෆිකුත් (චංචනිකයන්)	729
64.	සුරා අත්තගාබුත් (අලාභය)	731
65.	සුරා අත්තලාක් (දික්කසාදය)	733
66.	සුරා අත්තහ්රීම් (වැලකීම)	736
67.	සුරා අල් මුල්ක් (රාජධානිය)	739
68.	සුරා අල් කලම් (පන්හිඳ / පෑන)	742

69. සුරා අල් හාක්කා (සත්‍යය) 745
70. සුරා අල් මආරිජ් (උසස්ථානය) 748
71. සුරා නුහ් (නෝවා වක්තාවරයා) 750
72. සුරා අල් ජින් (නොපෙනෙන බලවේග) 753
73. සුරා අල් මුසම්මිල් (කබාය පොරවගෙන සිටින්නා) 756
74. සුරා අල් මුදස්සිර් (පොරවගෙන සිටින්නා) 758
75. සුරා අල් කියාමා (අවසාන දිනය) 761
76. සුරා අද්දහ්ර් (කාලය) 763
77. සුරා අල් මුර්සලාක් (මුදාහරිනු ලබන දෙය) 765
78. සුරා අන්තබ් (දූවැන්න පුවත) 768
79. සුරා අන්නා'සිආක් (පැහැරගන්නන් / උදුරගන්නන්) 770
80. සුරා අබස (නුරුස්සන්නන්) 772
81. සුරා අත්තක්වීර් (එනීම / හැකිලීම) 774
82. සුරා අල් ඉන්ගිදාර් (පිපිරියැම) 775
83. සුරා අල් මුතෆ්ගිෆීන් (බරකිරීමෙන් හා මැනීමෙන් වංචාකිරීම) 776
84. සුරා අල් ඉන්මිකාක් (දෙකඩවීම) 778
85. සුරා අල් බුරූජ් (ග්‍රහලෝක) 779
86. සුරා අත්තාරික් (උදා තරුව) 780
87. සුරා අල් අෆ්ලා (අති ශ්‍රේෂ්ඨයා) 781
88. සුරා අල් ගාෂියා (වැටලීම) 782
89. සුරා අල් ෆජ්ර් (අරුණෝදය / නිම්දිරිය) 783
90. සුරා අල් බලද් (නගරය) 785
91. සුරා අෂ්ෂම්ස් (සූර්යයා) 786

92. සුරා අල් ලයිල් (රාත්‍රිය)	787
93. සුරා අල් ලුහා (පෙරවරුව)	788
94. සුරා අල් ඉන්ෂිරාහ් (පුළුල් කිරීම)	788
95. සුරා අන්තීන් (අන්තික්කා ගෙඩිය)	789
96. සුරා අල් අලක් (ලේකැටිය / කළලය)	789
97. සුරා අල් කද්ඊර් (බලගතු රාත්‍රිය)	790
98. සුරා අල් බය්යිනා (ප්‍රබල සාධකය)	791
99. සුරා අස්ෂ් සිෂ්ල්සාල් (භූ කම්පන)	792
100. සුරා අල් ආදියාත් (වේගවත් ධාවකයා)	793
101. සුරා අල් කාරිආ (තැනිගන්වන)	793
102. සුරා අන්තකාසුර් (තණ්හාව)	794
103. සුරා අල් අස්ඊර් (කාලය)	794
104. සුරා අල් හුමසා (ඕපාදූප)	795
105. සුරා අල් ෆිල් (ඇතා)	795
106. සුරා අල් කුරෙයිෂ් (කුරෙයිෂ්වරුන්)	796
107. සුරා අල් මාඋෆාන් (සුළු දෙය)	796
108. සුරා අල් කවිද්ඊර් (තවාකය)	797
109. සුරා අල් කාෆිරුන් (ප්‍රතික්ෂේප කරන්නන්)	797
110. සුරා අන්තස්ඊර් (උපකාරය)	797
111. සුරා අල් ලහ්බ් (විනාශය)	798
112. සුරා අල් ඉන්ලාස් (පවිත්‍රත්වය)	798
113. සුරා අල් ෆලක් (උදෑසන)	799
114. සුරා අන්නාස් (මිනිසා)	799
ගැටපද විවරණය	800

හැඳින්වීම

ශුද්ධවූ කුර්ආනය විශ්වපාලක සර්වබලධාරී අල්ලාන් ගේ හෙළිදරව්වකි. එය පහළ වූයේ අරාබි බසින්. මෙම ශුද්ධවූ කුර්ආනය පහළ වූ දා පටන් නොවෙනස්ව එයාකාරයෙන්ම සුරක්ෂිතව පවතියි. අරාබි නොදත් ජනයා වෙනුවෙන් ඔවුන්ගේ භාෂාවන්ටද ශුද්ධවූ කුර්ආනය පරිවර්තනය කර ඇත. පරිවර්තනයකදී එය අංගසම්පූර්ණ විය නොහැකි නමුත්, එම පරිවර්තන මගින් සර්වබලධාරී අල්ලාන් ගේ ප්‍රකාශය හෙවත් හෙළිදරව්ව පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකිය. තවද යහපත් ජීවන රටාවක් ගොඩනගා ගැනීමටත් එය මහත් පිටුවහලක් වනු ඇත.

ශුද්ධවූ කුර්ආන ප්‍රකාශය අරාබි බසින් ලියැවී තිබුනද එහි ගැබ්ව ඇති පණිවුඩය මුළු මහත් විශ්වයටම ආමන්ත්‍රණය කරන්නකි. මනුෂ්‍යයා මැවූ විශ්වාධිපතියාණෝ ඔවුන්ට ආමන්ත්‍රණය කළේ ඔවුනට තේරුම් ගත හැකි ස්වභාවික භාෂාවකිනි. අරාබි බසින් පහළ වුනද, වෙනත් භාෂාවකට පරිවර්තනය වූ ශුද්ධවූ කුර්ආනය පිටපතක් පවා කියවන කෙනෙකුගේ හදවතට එය ආමන්ත්‍රණය කරන්නාක් මෙන් දැනෙන්නේ මේ නිසාය. ශුද්ධවූ කුර්ආනය විශ්වය පිළිබඳවත් එහි ජීවත්වන මිනිසාගේ යථාර්ථය පිළිබඳවත් අවබෝධයක් ලබා දෙන සුවිශේෂී හෙළිදරව්වකි. ඇතැම් අයට එය ඉතා පහසුවෙන් ග්‍රහණය කර ගත හැකිවන අතර තවත් අයට යම් පරිශ්‍රමයක් තුලින් වටහා ගැනීමට සිදුවන්නේය.

මේ පිළිබඳව ශුද්ධවූ කුර්ආනයේ ‘දැනුම දෙනු ලැබුවන්ගේ හදවත්වලට මෙය පැහැදිලි පණිවිඩයකි’ යැයිද ‘අණක් ගුණක් නැති අය හැර අන් කිසිවෙකු මෙය ප්‍රතික්ෂේප නොකරති’ යනුවෙන්ද සඳහන්ය.

මනුෂ්‍යයින්ට ලබා දී ඇති ආත්මය ඔවුන්ගේ උපතට පෙර මවනු ලැබූ ඒවා බව ශුද්ධවූ කුර්ආනය නිෂ්චිතවම පවසයි. මෙසේ

මවන ලද සියලු ආත්මයන්ට සර්වබලධාරීයාණන් ආමන්ත්‍රණය කළ බවත්, එහි සඳහන්ය. මළවුන්ගෙන් නැගිටුවන දිනයෙහි අප මේ ගැන නොදැනුවත්ව සිටියෙමු යි නොකියනු පිණිස ආත්ම ලොවේදී සර්වබලධාරීයාණන් විසින් අප දැනුවත් කළ එම සිද්ධිය ශුද්ධවූ කුර්ආනය මෙසේ මතක් කර දේ.

‘ඔබගේ සවාමියා, ආදම්ගේ දරුවන්, ඔවුන්ගේ පිට කොන්දෙන් ඔවුන්ගේ පරපුර පිටතට ගෙන, ඔවුහු තමන් කෙරෙහි තමාව සාක්ෂි දැරීමට සැලැස් වූ සැටි (ජනයාට සිහිකර දෙන්න). ‘මා ඔබ සැමගේ සවාමියා නොවෙමිද? යැයි සර්වබලධාරීයාණන් විමසූ අවස්ථාවෙහි (එයට ඔවුන්) එසේය. අප (එකී දෙයෙහි) සාක්ෂිකරුවන් වීමු යි ඔවුහු පිළිතුරු දුන්හ. (එසේ කිරීමට හේතුව) මළවුන්ගෙන් නැගිටුවන දිනයෙහි අප මේ ගැන නොදැන සිටියෙමු යි ඔවුහු නොකියනු පිනිස ය. (7:172)

ශුද්ධවූ කුර්ආනයේ තවත් වැකියක මැවුම්කරුවාණන් හා මිනිසා අතර වූ මෙම සංවාදය පිළිබඳව මෙසේ සඳහනක් ඇත. ‘සැබැවින්ම මෙම වගකීම (දහම පවලිත කිරීම) අප අහස්, පොළොව හා කඳුවලව භාර කලෙමු. ඒවා එයට (වගකීමට) බියව දැරීමෙන් ඉවත් විය. (එනමුදු) මනුෂ්‍යයා එය උසුලා ගත්තද (එය නොකළ නිසා) සැබැවින්ම ඔවුහු අනුවන අපරාධ කාරයන්ව සිටිති’ (33:72)

ඉහත සිහිපත් කළ කරුණු සලකා බැලීමේදී, ශුද්ධවූ කුර්ආනය මිනිසා දත් දෙයක් ගැන සිහිකැඳවීමක් කරන අතර, ඔහු මුළුමනින්ම නොදන්නා නාදුනන අංගයක් නම් නොවේ. කෙනෙකු යථාර්තය දැන ගැනීමේ වේතනාවෙන් ශුද්ධවූ කුර්ආනය කියවන්නේ නම් ඔහුගේ මොළයේ ශෛලවල සංරක්ෂණය වී ඇති අල්ලාහ්ගේ මෙම අතිත මුල් ආමන්ත්‍රණය සක්‍රීය වන්නේය. මෙම කරුණු සිහියට ගෙන ශුද්ධවූ කුර්ආනයේ පරිවර්තනයක් හෝ කියවන විට සක්‍රීය

වන එම සත්‍යතාවය වටහා ගැනීම ඔහුට අපහසු නොවන්නේය. මානවයා ඇමතු සර්වබලධාරී අල්ලාහ් ගේ එම අධ්‍යාත්මික සිද්ධිය පළමු ප්‍රතිඥාව ලෙසත්, ශුද්ධවූ කුර්ආනය දෙවන ප්‍රතිඥාව ලෙසත් ගතහොත්, එකක් අනෙක සඳහා සාක්ෂි දරන බව වටහා ගත හැකිය.

අරාබි බස හොඳින් නොදන්නා කෙනෙකු අරාබි කුර්ආනය කියවන විට හෝ අරාබි බස කිසිවක් නොදන්නා කෙනෙකු අරාබි නොවන වෙනත් භාෂාවක ශුද්ධවූ කුර්ආනයේ පරිවර්තනයක් කියවන විට හෝ එය ඔහුට වටහා ගැනීමට නොහැකි වෙතැයි බියක් ඇති කර ගත යුතු නැත. මන්ද යත් කුරානීය සංකල්පය අනුව මැවුම්කරුවාණන් ගේ පණිවුඩයේ ස්වභාවිකව ග්‍රාහකයා මිනිසාය යන මතය, නූතන ලෝකයේද යථාර්ථයක් බවට පත්ව ඇත. ජාන දත්ත විද්‍යාව මෙන්ම මානවයාගේ අතීතය පිළිබඳ සාධකද මෙම මතයට පූර්ණ සහය දක්වයි.

මැවුම්කරුවාණන්ගේ සැලසුම් සහගත මැවිල්ල

සෑම ග්‍රන්ථයකටම විෂයපථයක් අරමුණක් ඇත. ශුද්ධවූ කුර්ආනයේ විෂයපථය මැවුම්කරුවාණන්ගේ මැවිල්ලේ සැලැස්ම ගැන මිනිසා දැනුවත් කිරීමයි. එනම් සර්වබලධාරී අල්ලාහ් විසින් මෙම විශ්වය මැවීමට මුල් වූ කාරණය, මෙම මහ පොළොවෙහි මානවයා ජනිත කර එහි පදිංචි කිරීමට හේතුව, මරණයට පෙර මිනිසා විසින් ඉටු කළ යුතු කාර්යයභාරය හා මරණින් මත්තට ඔහු මුහුණදීමට යන කරුණු කාරණා ගැන පැහැදිලි කිරීමයි.

මිනිසා මවනු ලැබ ඇත්තේ සදාකාලික ආත්මයක් සහිතවය. සදාකාලික ආත්මයක් සහිතව සර්වබලධාරී අල්ලාහ් විසින් මනුෂ්‍යය වර්ගයා මවන ලද්දේ ඔහුගේ මෙම සදාකාලික ආත්මය සහිත ජීවිතය අදියර දෙකකින් වාසය කිරීමටය. එකක් මරණයට

පෙර ඔහුගේ මෙලෝ ජීවිතය වන අතර, අනෙක මරණෙන් පසු එළඹෙන විපාකයේ අදියරයි. මිනිසාගේ පළමු අදියරෙහි ඔහුගේ භෞතික ජීවිතය හමාර වන අතර, දෙවන අදියරෙහි ඔහුගේ මෙලොවෙහි සිය ජීවිතය ගතකළ ආකාරය ගැන විමසා ඒ අනුව සදාකාලිකව වෙසෙන ස්වර්ගයට හෝ සදාකාලිකව වෙසෙන නිරයට එක් වීමයි. ශුද්ධවූ කුර්ආනයේ විෂයපථය හා අරමුණ මෙම ජීවිතය හා එහි ගමනාන්තයේ යථාර්ථය සිහිපත් කර දීමයි.

මිනිසා උපතින්ම සත්‍යය සොයන ජීවියෙකි. තම දෛනික ජීවිතයේ අනේක වගකීම්, ප්‍රශ්න හා දුක් කම්කටොලු මධ්‍යයේ ලෞකික ජීවිතයක් හා පොර බදින කාර්ය බහුල බව හේතුවෙන්, ඇතැම් විට ජීවිතයේ අරමුණත් ඔහු පසුපස හඹා එන මරණය හා ඒ මත්තට වන දේ ගැනත් ගවේෂණය කිරීම ඔහුට අතපසු වේ. මා කවුද? මා පැමිණියේ කොහි සිටද? මෙම ජීවිතයේ සැබෑ රහස කුමක්ද? මාගේ ගමනාන්තය කොයිබටද? මිනිසාගේ සැබෑ ජයග්‍රහණයේ හෝ පරාජයේ රහස කුමක්ද?

මෙම අප්‍රකාශිත අභිරහස් පිළිබඳව ශුද්ධවූ කුර්ආනය මෙසේ නිරාවරණය කරයි. මෙලොව ජීවිතය පරීක්ෂණය සඳහා වන ස්ථානයකි. මිනිසාගේ මරණය ස්ථීරය. මරණින් පසු යළි නැගිට එක් රැස් වන ස්ථානයන් ඇත. එහි දී ඔහුට මෙලෝ ජීවිතයේ කළ ක්‍රියාවන්ට අනුව ප්‍රතිවිපාකය ලැබෙනු ඇත. මිනිසා පරලොව ජීවිතය ජය ගැනීමට නම්, පරීක්ෂණාගාරයක් වන මෙලෝ ජීවිතය, සර්වබලධාරී අල්ලාහ්ගේ ජීවිත සැලැස්ම අනුව හැඩ ගසා ගත යුතුය.

දිව්‍යමය අනතුරු ඇඟවීමේ පුස්තකයක්

ශුද්ධවූ කුර්ආනය දිව්‍යමය අනතුරු ඇඟවීමේ පුස්තකයකි. එය ආදර්ශයන් හා අනුශාසනාවල එකතුවක්ය. එය අවවාදයේ මෙන්ම

ඥාණයේ ග්‍රන්ථයක් ලෙසද හැඳින්විය හැක. ශුද්ධවූ කුර්ආනය මුල්වරට කියවන කෙනෙකුට එය අපිළිවෙලින් යුත් කෘතියක් ලෙස හැඟෙනු ඇත. මෙම අද්විතීය පුස්තකය අන් කෘතීන්ගේ රටාවට හාත්පසින්ම වෙනස් ආකාරයේ මාදිලියකින් යුක්තය. මෙම අද්විතීය පුස්තකයේ හරය එය කියවන්නාට ඔහුගේ ජය පරාජයේ පණිවිඩය මතක් කර දීමයි. ශුද්ධවූ කුර්ආනයේ ඕනෑම තැනකින් පිටුවක් දෙකක පෙරලා එය කියවන්නෙකුට වුවද ඔහුගේ ජයග්‍රහණය සඳහා වන පණිවිඩය එහි ගැඹව තිබීම මෙම පුස්තකයේ අද්විතීය භාවයේ තවත් ලක්ෂණයකි.

ශුද්ධවූ කුර්ආනයේ තවත් ගති ලක්ෂණයක් නම් මැවුම්කරු මහා කාරුණික අල්ලාහ් විසින් ලබා දුන් දායාද හා ආශිංෂන ගැන මතක් කර දීමයි. මෙයින් අති වැදගත් දෙය වන්නේ, සර්වබලධාරීයාණන් විසින් මිනිසාට ලබා දුන් සුවිශේෂී ගුණාංග සිහිපත් කරදීමයි. සර්වබලධාරීයාණන් විසින් ශුද්ධවූ කුර්ආනයේ නැවත නැවත අවධාරණය කරන තවත් කරුණක් නම්, විශ්වයේ ඇති ග්‍රහලෝක අතරින් මනුෂ්‍යයාට ජීවත්වීමට අවශ්‍ය සියලු පහසුකම්වලින් සම්පාදිත පෘතුවියෙහි ඔහුව පදිංචි කර වීමයි. මෙම සිහිපත් කිරීම්වල අරමුණ මනුෂ්‍යා භුක්ති විඳීමට මැවුම්කරුවාණන් විසින් ප්‍රදානය කළ සියලුම දායාද මෙනෙහි කර, අල්ලාහ්ට කෘතඥ පූර්වක වීමටය. සදාතික ස්වර්ගය හිමිකර ගැනීමට නම් ඔහු තම මැවුම්කරුවාණන්ගේ උදාර බව පිළිගත යුතුය. පරිත්‍යාග ශීලි මැවුම්කරුවාණන් නොසලකා හැර, අල්ලාහ් ගේ ප්‍රදානයන් භුක්ති විඳිමින් කිසි තුතියක් නොකොට ජීවත්වන ඔහුගේ එම ගුණමකුකමට අත්වන ඉරණම අපා ගින්නයි.

ආත්මය හා මැවුම්කරුවාණන් පිළිබඳ හැඟීම

ශුද්ධවූ කුර්ආනයේතවත් එක් විශේෂ ලක්ෂණයක් නම් එහි සඳහන් වන්නේ අතිශය වැදගත් මූලධර්මවල මූලික හරය වීමය.

අනෙක් අතට මූලික නොවන කරුණු ගැන සඳහන් වන්නේ නාම මාත්‍රයෙන් වැඩි අල්ප ප්‍රමාණයක් පමණි. මේ අනුව ශුද්ධවූ කුර්ආනය වැදගත් තැනක් දෙන්නේ මූලික මූලධර්මවලට හා ආත්මයටය. මෙලෙසින් ශුද්ධවූ කුර්ආනය ඉලක්ක කරන්නේ මිනිසා තුළ ඥාණාන්විත විප්ලවයක් හෙවත් සත්‍යය වටහා ගැනීමේ ගවේෂණයක් ඇති කිරීමටය. (5:83). මැවුම්කරුවාණන් පිළිබඳ නිසි වැටහීම ඇති වන්නේ මෙවන් තලයක වන අතර, ශුද්ධවූ කුර්ආනය අවධාරණය කරන්නේ මෙම වැටහීමේ වැදගත්කමයි.

සර්වබලධාරී අල්ලාහ්ගේ වචනය

ශුද්ධවූ කුර්ආනය කියවන විට මෙය මැවුම්කරුවාණන් ගේ වචන යැයි කිහිප අවස්ථාවකදීම සඳහන් වනු දැකිය හැකිය. මෙය ඉතාමත් සුවිශේෂී කියමනකි. මෙය ශුද්ධවූ කුර්ආනයටම ආවේනික කියමනක් බව මෙහි සඳහන් කළ යුතුය. මෙම සුවිශේෂී කියමන තිබීමම, මෙම සුවිශේෂී පුස්තකය කියවීමට ඇති සාධාරණ හේතුවක් ලෙස සඳහන් කළ හැකිය. මෙම පුස්තකය සර්වබලධාරී අල්ලාහ්ගෙන් පහළ කරන ලද හෙළිදරව්වකි. එහි ඔබ සැම අමතන්නේ ඔබගේ මැවුම්කරුවාණන්ය. එහෙයින් සර්වබලධාරීයාණන් ගේ අණට සවන් දී එය අනුගමනය කරන්න.

සාමාන්‍යයෙන් කෘතීන්වල පරිච්ඡේද පෙළගස්වා ඇත්තේ අනුපිළිවෙලකටය. නමුත් ශුද්ධවූ කුර්ආනයේ පරිච්ඡේද පෙළගස්වා ඇති ආකාරය මෙයට හාත්පසින්ම වෙනස්ය. අනුපමේයය. සාමාන්‍ය පුද්ගලයෙකු එය කියවීමේදී එය පිළිවෙලින් අඩු බවක් පෙනෙන්නට ඉඩ ඇත. නමුත් එය ගැඹුරින් නිරීක්ෂණය කරන විට එහි පෙළගැස්ම ගාම්භීර විලාශයෙන් කරුණු පහදන පුස්තකයක් බව ඔහුට පැහැදිලි වනු ඇත.

මෙම ශුද්ධවූ කුර්ආනය කියවන විට එහි ගත්කරු මුළු මහත් මානව සංහතියම අමතන බවක් හැඟෙනු ඇත. සර්වබලධාරී අල්ලාහ් විසින් ශුද්ධවූ කුර්ආනය ලෝ වැසියන් හට හෙළිදරව් කිරීමට මුල් වූ ප්‍රධාන අරමුණ වූයේද මෙයයි. මැවුම්කරුවානන් වන සර්වබලධාරී අල්ලාහ් ගේ මැවීමක් වන මිනිසාට සවන් දීමටත්, ප්‍රතිචාර දැක්වීමටත් නිරතුරුව සූදානමින් සිටියි.

සාමකාමී අධ්‍යාත්මික ව්‍යයමක්

ජනමාධ්‍යය තුළින් පමණක් ශුද්ධවූ කුර්ආනය හඳුනාගත් අය හට, ශුද්ධවූ කුර්ආනය පොදුවේ ජිහාද් පොතක් ලෙස වැටහීමකට ලක් කරවීමට ඔවුහු ප්‍රබල උත්සාහයක් දරා ඇත. ජිහාද් වචනයට ඔවුහු ඉදිරිපත් කරණ අර්ථකථනය ‘ප්‍රචන්ඩත්වය තුළින් තම අරමුණ සාක්ෂාත් කර ගැනීමය’ යන්නයි. නමුත් මෙම මතය වැරදි අවබෝධයක් මුල් කරගෙන ඉස්මතු වූ අදහසකි. විවෘත මතසකිත් ශුද්ධවූ කුර්ආනයේ පරිවර්තනයක් කියවන ඕනෑම කෙනෙකුට ප්‍රචන්ඩත්වය හා ශුද්ධවූ කුර්ආනය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව වටහා ගත හැකිය. ශුද්ධවූ කුර්ආනය ලොවට හඬ නගා පවසනුයේ යුක්ති ගරුක වන්න. සාමය වෙනුවෙන් පෙනී සිටින්න. සමගිය පිහිටුවන්න. ඒ වෙනුවෙන් ඇපකැප වී වැඩ කරන්න. ශුද්ධවූ කුර්ආනය අනුව ජිහාද් යන පදයේ අර්ථකථනය යුක්තිය, සාමය, සමගිය, සාධාරණය පිහිටුවීමට බලවත් පරිශ්‍රමයක යෙදෙන්න යන්නයි. අයුක්තියට, අසාධාරණයට එරෙහිව අරගලයක යෙදීම යන අර්ථයෙනුත් ශුද්ධවූ කුර්ආනයේ මෙම යෙදුම භාවිතා වී ඇත. පහත වැකියෙහි මෙසේ සඳහන්ය.

එබැවින්, ඇදැහිලිවන්නයින් නොවන අය අනුගමනය නොකර, මෙම ශුද්ධවූ කුර්ආනය පාදකයක් ලෙස ගෙන ඔවුන් හා බලවත් පරිශ්‍රමයක යෙදෙන්න (25:52.)

ශුද්ධවූ කුර්ආනය ආයුධයක් නොව, එය දිව්‍යම ධර්මයේ සාමකාමී අරගලයක් ගැන අපට කියා දෙන දිව්‍යම ග්‍රන්ථයකි. ශුද්ධවූ කුර්ආනයට අනුව මෙවන් අරගලයකට ක්‍රමවේදය නම්, 'ඔවුන්ගේ හදවතට හැඟෙන පරිදි පැහැදිලි වචනවලින් පවසන්න' (4:63.)

මිනිසුන් සිතන්නට උනන්දු කරවන ආකාරයෙන් සත්‍යය පැහැදිලි කර ඔවුන්ගේ මනසෙහි ශෝභාන්විත විප්ලවයක් ඇති කිරීමයි ශුද්ධවූ කුර්ආනයේ ක්‍රමවේදය. යහපත් දෙයක් වුවද, එය ප්‍රවණ්ඩත්වයෙන් ජනප්‍රිය කළ නොහැක. ප්‍රවණ්ඩත්වය තුලින් යමක් බල කරන විට එය කෙරෙහි පිළිකුලම වැඩි වන්නේය.

සතුරන් ඝාතනය කිරීම පිළිබඳවත් ඇතැම් වැකි ශුද්ධවූ කුර්ආනය තිබෙන බව සැබෑවකි. 'නමුත් ඔවුහු ඔබට විරුද්ධව සටන් වැදුනේ නම් ඔබ ඔවුන්ව ඝාතනය කරන්න' (2:191.)

ශුද්ධවූ කුර්ආනයේ ඇති දහසකුත් අගනා අදහස්, නිර්දේශයට පත් කරමින් ඇතැම්හු මෙවන් වැකි පාදක කර ගනිමින් ශුද්ධවූ කුර්ආනය ප්‍රවණ්ඩත්වය උසි ගන්වන පුස්තකයක් යැයි වැරදි මතයක් ප්‍රචාරය කරති. පහළ වූ වැකියක පසුබිම වසන් කර එයට වැරදි අර්ථ කථනයක් ඉදිරිපත් කරති. නැතහොත් යම් වැකියක් එයට පෙර හෝ පසුව ඇති වැකි වසන් කර මැදින් උපුටා එයට විකෘති අර්ථයක් දෙන්නට උත්සහ දරති.

ශුද්ධවූ කුර්ආනය ග්‍රන්ථයක සුවරූපයකින් අප අතර දැන් පැවතුනද, එය වසර 23ක කාලයක් පුරා අවස්ථාවන්ට හෝ අවශ්‍යතාවයන්ට අනුව මාර්ගෝපදේශයන් ලෙස පහළ වුනි. මෙම වසර 23 ගත් කල යුද තත්වයන් පැවතුනේ ඉන් වසර තුනක් වැනි කෙටි කාලයක් තුළය. ශුද්ධවූ කුර්ආනය පහළ වූ ඉතිරි වසර 20ම සාමකාමී වකවානුවක්ව පැවතුනි. මෙම යුද තත්වය පැවතුනු වසර තුනෙහි යුද්ධයකදී පිළිපැදිය යුතු වත්පිළිවෙත්, ආචාරධර්ම හා

අනෙකුත් මාර්ගෝපදේශයන් පහළ වුනු අතර, ඉතිරි වසර විස්සක කාලය පුරාවටම පහළ වූයේ ඒක දේව සංකල්පය, විශ්වාසයේ පදනම, පරලොව, ස්වර්ගය, නිරය, ආධ්‍යාත්මිකත්වය, වැඳුම් පිදුම්, ගනුදෙනු, ආහාර පාන, වස්ත්‍ර, අසල්වැසියන් සමග කටයුතු කළ යුතු ආකාරය යන ආදී මිනිසාගේ දෛනික ජීවිතය හා සම්බන්ධ කරුණු කාරණා හා මගපෙන්වීම්ය.

මෙය ශුද්ධවූ කුර්ආනයට පමණක් සීමා වන ලක්ෂණයක් නොවේ. හින්දු ආගමේ මූලික ආගමික පුස්තකය වන බගවත් ගීතාව ගත් කල අර්ජුන්ට එරෙහිව යුධ කරන මෙන් ක්‍රිෂ්ණාට අණ කරන වැකි (බගවත් ගීතා (3:30) වෙහි ඇත. මේ අනුව ගීතාව හෝ හින්දු ලබ්ධිය සැමදා යුධ කරන්නට උසි ගන්වන ධර්මයක් යැයි තර්ක කිරීම වැරදි සහගතය. ඇත්තෙන්ම මහාත්මා ගාන්ධි අවිහිංසාවේ මාර්ගෝපදේශ ලබා ගත්තේද මෙම ගීතාවෙන්මය. යුද්ධ කරන මෙන් ගීතාවෙහි අණ කරන සමයෙහි එය හැරෙන්නට යුක්තිය රැක ගැනීමට විකල්පයක් ක්‍රිෂ්ණාට නොතිබුණි.

එසේම ශුද්ධ බයිබලය ගත් කල එහි ජේසුස් තුමන් මෙසේ පවසති: 'මම මිහි පිට සාමය දෙන පිණිස ආවෙමියි නොසිතන්න. සාමය නොව කඩුවක් දෙනු පිණිස ආවෙමි' - (මතෙව් 10:35)

මෙවැනි වැකි උපුටා දක්වමින් ක්‍රිස්තියානි ආගම ප්‍රචණ්ඩත්වය උගන්වන්නේය යැයි චෝදනා කිරීම යුක්ති සහගත වන්නේ නැත. විවිධ ආගමික පුස්තකවල ඇති මෙවැනි වැකි ඒ ඒ අවස්ථාවේ අවශ්‍යතාවයන් සඳහා තිබෙන උපදෙස්ය. කිතුනු ධර්මය, හින්දු හා බෞද්ධ ඇතුලු අන් සියලුම ආගම් මූලික වශයෙන් දේශනා කළේ සාමය හා සමගියයි. අසල්වැසියාට ප්‍රේම කරන ලෙස හා දුගීන්ට අනාථයින්ට උපකාර කරන ලෙසිනි.

ඉස්ලාමය හා ශුද්ධවූ කුර්ආනය විෂයයෙහිද මෙම තත්වය අදාල වෙයි. වක්තෘ මුහම්මද්තුමාණන් සතුරන්ගේ හිරිහැර

ඉවසාගත නොහැකි වූ විට සර්වබලධාරී අල්ලාහ් ගේ අණ පරිදි සිය උපන් බිම වන මක්කා නගරය අත් හැර මදීනා නගරයට සංක්‍රමණය වූහ. එනමුත් සතුරන්ගේ හිරිහැර නිම වූයේ නැත. වක්තා මුහම්මද්තුමාණන් හැකි පමණ ඉවසූහ. සතුරන් එතුමාගේ ග්‍රහණයට පත්වූ විට ඔවුන්ට සමාව දුන්හ. සාමය පවත්වා ගෙන යාම සඳහා තමන්ට හා තම අනුගාමිකයන්ට අවාසිදායක ගිවිසුම්වලට පවා එතුමන් එකඟ වූහ. තව දුරටත් ඉවසිය නොහැකි තැන සර්වබලධාරී අල්ලාහ් ගේ අණ පරිදි යුධ වැදුනාහ. උක්ත වැකි පහළ වූයේ එම යුධමය තත්වයන් තුලය. ජීවිතයේ සෑම පැතිකඩක් සඳහා මෙන්ම යුධ සමයටද ඉස්ලාමයේ මගපෙන්වීම් ඇත. අසල්වැසියන් සමඟ මෙන්ම සතුරන් සමඟ කටයුතු කළ ආකාරය ශුද්ධවූ කුර්ආනය පැහැදිලි කරයි. යුධ සමයේ අනාවරණය වූනු එවැනි ආඥා සදාකාලික අගයක් ඇති ඒවා යැයි නැණවත් කිසිවෙක් නොසිතති.

වක්තා මුහම්මද්තුමන් ගැන ශුද්ධවූ කුර්ආනය මෙසේ පෙන්වා දේ: 'මුහම්මද් ඔබව අපි ලෝවැසියාට ආශීර්වාදයක් ලෙසින් එව්වෙමු' (21:107)

තවද සාමය, යුක්තිය, සාධාරණය, සත්‍යය කථා කිරීම, සංහිදියාව, කරුණාව ගැන ශුද්ධවූ කුර්ආනය පුරාම දැකිය හැකිය. (5:16) ලොව කලබල ඇති කිරීම ඉස්ලාමය තරයේ හෙලා දැකිය. (4:128), (2:205) කෙටියෙන් කිවහොත් ප්‍රචණ්ඩත්වය යනු ශුද්ධවූ කුර්ආනය හා ඉස්ලාමය තරයේ පිළිකුල් කරන විකල්පයකි.

හෙළිදරව් කරන ලද ප්‍රස්තකයක්

මුහම්මද්තුමන්ට ශුද්ධවූ කුර්ආනය පහළ කරන ලද්දේ පෙර සඳහන් කළ පරිදි වසර 23 කාලයක් මුළුල්ලේ හා අවස්ථාවට සුදුසු හා අවශ්‍ය පරිදිය. ශුද්ධවූ කුර්ආන වැකි මක්කාවෙහි පහළ

වු හා මදිනාවෙහි පහළ වු වැකි ලෙසින් කාණ්ඩ දෙකක් වෙයි. කුර්ආනයේ පරිච්ඡේද 114 ක් ඇති අතර එයින් ඇතැම් පරිච්ඡේද විශාල වන අතර, ඇතැම් පරිච්ඡේද මධ්‍යම හා කුඩා ප්‍රමානයේ ඒවා වෙයි. සම්පූර්ණ වැකි සංඛ්‍යාව 6600 ඉක්මවයි. කුර්ආනය ජ්‍යෙෂ්ඨ සමාන කාණ්ඩ 30 කට බෙදා ඇත.

කුර්ආනයේ පළමු හාගය පහළ වන විට ඇතැම් ගස් කෙදිවලින් සාදන කඩදාසිවලට සමාන දෙයක් සොයා ගෙන තිබුණි. ශුද්ධවූ කුර්ආනය වැකි පහළ වන විට ඒවා මෙම කඩදාසිවල ලියා ගන්නා ලද අතර මුහම්මද්තුමන්ගේ ඇතැම් අනුගාමිකයෝ එය සිත්හි ධාරණය කිරීම මගින්ද සංරක්ෂණය කර ගත්හ. නැමදුමෙහි (සලාත් හි) දී ඇතැම් කුර්ආන් වැකි සජ්ඣායනය අනිවාර්ය වන හෙයින් එවැනි කුර්ආන් වැකි සිත්හි ධාරණය කිරීම එදත් අදත් මුස්ලිම්වරුන්ගේ ආගමික අධ්‍යාපනයේ ප්‍රධාන අංගයකි. මෙම නිසා අතීතයේ පටන් වත්මන් නවීන යුගය දක්වා ශුද්ධවූ කුර්ආනය, කට පාඩම් කිරීම මගින් සංරක්ෂණය කිරීමේ වර්ගයාව නොවෙනස්ව පවතියි. කුර්ආනයේ පරිච්ඡේද කිහිපයක් හෝ සිතේ නොරැඳී මුස්ලිම්වරයෙකු ලොව සොයා ගත නොහක.

මුහම්මද්තුමන්ගේ අභාවයෙන් පසුව, තෙවන රාජ්‍යය නායක (කලීෆා) උද්මාන් බින් අෆෆාන්ගේ කාලයෙහි පළමු වරට කුර්ආනය කඩදාසිවල ලියන ලද සම්පූර්ණ ග්‍රන්ථයක් ලෙසින් එක්රැස් කර පිටපත් කිහිපයක් සම්පාදනය කරන ලදී. ඒ අනුව තවත් පිටපත් සෙසු ඉස්ලාමීය රාජ්‍යයන්වලද සම්පාදනය කරන ලදී. මුද්‍රණ යන්ත්‍රය සොයා ගන්නා තෙක් කුර්ආනය අතින් පිටපත් කිරීම සිදු වූ අතර පසුව ලොව පුරා මුද්‍රිත කුර්ආන් පිටපත් බිහි වන්නට විය. එමෙන්ම වර්තමානයේ ලොව ඇති සියලුම භාෂාවන්ට කුර්ආනය පරිවර්තනයද කර ඇත.

ශුද්ධවූ කුර්ආනය කියවන්නේ (පාරායණය) කෙසේද?

ශුද්ධවූ කුර්ආනය කියවීම සඳහා වන උපදෙස් කුර්ආනයෙහිම ඇත: 'තවද කුර්ආනය පැහැදිලිවද පිළිවෙලටද කියවන්න' (73:4)

ශුද්ධවූ කුර්ආනය කියවිය යුත්තේ සෙමෙන් හා පිළිවෙලකට ය. එමෙන්ම වැකිවල අන්තර්ගතයට සිත යොමු කරමින් කියවිය යුතුය. සර්වබලධාරී අල්ලාහ් ගේ ලක්ෂණ ගැන වර්ණනා කරන වැකි කියවන විට කියවන්නා ගේ හදට එහි මහේශාකාශ බව හා සර්වබලධාරී අල්ලාහ් ගේ අති ශ්‍රේෂ්ඨ බව දැනිය යුතුය. මිනිසාට සර්වබලධාරී අල්ලාහ් ලබා දී ඇති දායාද ගැන පැහැදිලි කරන වැකි කියවන විට කෘතඥතාවයෙන් ඔහුගේ හද පිරී යා යුතුය. සර්වබලධාරී අල්ලාහ් ගේ දඬුවම් ගැන සඳහන් කරන වැකි කියවන විට ඔහුගේ සිත බියෙන් සලිත විය යුතුය. සර්වබලධාරී අල්ලාහ් ගේ ආඥා ගැන කියන විට අවනත වීමට ඔහුගේ සිත නැඹුරු විය යුතුය. මෙවන් සාරවත් මනසකින් සත්‍යය දැනගැනීමේ කැමැත්තෙන් මෙම උත්තරීතර පුස්තකය ගැඹුරින් හැදෑරිය යුතුය.

සර්වබලධාරී විශ්වයෙහි අධිපති අල්ලාහ් එම භාගය අපි සැමට ලබා දෙන මෙන් ප්‍රාර්ථනා කරමු.

මව්ලානා වහිදුද්දීන් බාත්

1. අල්ෆාබෙටිකා - ආරම්භය (මක්කාවෙහි පහළ වුවකි)

1. අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)
2. සියළු ප්‍රශංසා විශ්ව රක්ෂක අල්ලාන්ටමය
3. දයාබර පරම දයාබර
4. තීන්දු දිනයේ අධිපති
5. ඔබටම නමදිමු. ඔබගෙන්ම උපකාර පතමු
6. අප සාප්‍ර මඟ ගමන් කරවනු මැන
7. ඔබගේ උදහසට ලක් වුවන්ගේ මඟ හෝ නොමඟ ගියවුන්ගේ (මඟ) නොව ඔබ ආශීර්වාද කළවුන්ගේ මඟෙහි (අප ගමන් කරවනු මැන)

2. අල්බකරා - ඵලදෙන (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අලිඟ් ලාමි මිම්
2. බියබැතියන්ට මඟ පෙන්වන කිසිදු සැකයක් නැති පුස්තකය මෙයයි.
3. ඔවුන් කෙබඳු අයද යන් වසන් වී ඇති දෙය විශ්වාස කරති. තවද සලාතය ඉටු කර, අප ඔවුන්ට දයාද කර ඇති දෙයින් (අපගේ අණ පරිදි) වියදම් කරති.
4. තවද ඔවුහු ඔබට පහළ කර ඇති දෙයද, ඔබට පෙර පහළ කළ දේද විශ්වාස කරති. තවද එලොව (ජීවිතය ගැන)ද ස්ථිරව විශ්වාස කරති.
5. සිය රබ්ගෙන් වන සාප්‍ර මාර්ගයේ සිටින්නන් මොවුන් වන අතර, ජය ලබන්නන් වන්නේද මොවුන්මය.
6. (මුහම්මද්!) ප්‍රතිකෂේප කරන්නන්ට (එලොව ඇති විය හැකි වේදනා පිලිබඳ) ඔබ අනතුරු ඇඟවුවද හෝ අනතුරු නොඇඟවුවද ඔවුන්ට එක හා සමානය. ඔවුන් (කිසිසේත්)

විශ්වාස නොකරති. 7. ඔවුන්ගේ හදවත්හි හා ශ්‍රවණේන්ද්‍රියන්හි අල්ලාහ් මුද්‍රා තබා ඇත. තවද ඔවුන්ගේ දසුනටද තිරයක් (දමා) ඇත. ඔවුන්ට ඉතා දූවැන්න හිංසනයක්ද තිබේ.

8. 'අල්ලාහ්ව හා අවසාන දිනය අප විශ්වාස කර ඇත්තෙමු' යැයි (වංක ලෙසින්) පවසන්නෝද මිනිසුන් අතර වෙති. ඔවුහු (ඇත්තෙන්ම) විශ්වාස කළවුන් නොවෙති. 9. අල්ලාහ්ට හා (සත්‍ය ලෙසින්) විශ්වාස කළවුන්ට ඔවුහු වංචා කරති. නමුත් ඔවුන්වම මිස (අන් කිසිවෙකු) ඔවුහු වංචා නොකරති. (එනමුදු) මෙය ඔවුන්ට නොහැඟෙයි. 10. ඔවුන්ගේ හදවත්හි රෝග ඇත. අල්ලාහ් ඔවුන්ට (එම) රෝගය තවත් උත්සන්න කළේය. තවද ඔවුන් බොරු කියමින් සිටි හෙයින් ඔවුන්ට වේදනාත්මක හිංසනයක්ද ඇත. 11. 'පොළොවෙහි වියවුල් ඇති නොකරන්න' යැයි ඔවුන්ට කියනු ලබන විට, 'අපි නිශ්චය වශයෙන්ම ප්‍රගතිශීලීන් වෙමු' යනුවෙන්(ම) ඔවුහු (පෙරලා) කියති. 12. (ඔවුන් එසේ කීවද) දූත ගන්න! නිශ්චය වශයෙන්ම වියවුල් ඇති කරන්නේ මොවුන්ය. නමුත් ඔවුන්ට මෙය නොහැඟෙයි. 13. (ඔවුන් අමතා) 'මිනිසුන් (කුර්ආනයට සවන් යොමා එය) විශ්වාස කළාක් සේ ඔබද විශ්වාස කරන්නැ'යි පවසනු ලැබුවහොත්, 'අනුවණයන් විශ්වාස කළාක් සේ අපි විශ්වාස කරමුදැයි?' (අවඥාවෙන් පෙරලා) අසති. දූතගන්න! නිශ්චය වශයෙන්ම අනුවණයන් මොවුන්මය. එනමුදු ඔවුහු මෙය දූත නොගනිති. 14. මොවුන් විශ්වාස කළවුන් හමුවන විට 'අපිද (ඔබසේම) විශ්වාස කර ඇත්තෙමු'යයි (වංචනිකව) කියති. නමුත් ඔවුන්(ගේ) සගයන් වන) සාතාන්වරුන් සමග එක් වූ විට 'අප ඇත්තෙන්ම සිටින්නේ ඔබ සමගය. අප (විශ්වාසිකයන්ට) සරදම් කරන්නන් පමණි' යයි පවසති. 15. සරදම අල්ලාහ් ඔවුන්ටම කර ඔවුන්ගේ දුර්මාර්ගයෙහි අන්ධයන් ලෙසින් (මංමුළාවන්තට

අත්) හැර ඇත්තේය. 16. සෘජු මඟ වෙනුවට වැරදි මාර්ගය මිළදී ගත්තෝ මොවුන්ය. ඔවුන්ගේ මෙම වෙළෙඳුම ඔවුනට (කිසිදු) ලාභයක් නොගෙන දුන් අතර මොවුහු නිසි මඟට පත්වන්නෝද නොවෙති.

17. මොවුන්ගේ නිදසුන (අඳුර පළවා හරින්නට) ගිනිමැලයක් ඇති කර ගත් කෙනෙකුගේ නිදසුනට සමානය. එය ඔහු වටා ආලෝකය පතුරවන විට අල්ලාහ් ඔවුන්ගේ (දෑසේ) ආලෝකය ඉවත් කර දැමීමේය. පසුව බැලීමටවත් නොහැකි අන්ධකාරයේ ඔවුහු අත් හරිනු ලැබූහ. 18. (ඔවුන්) බිහිරිය. ගොඵය. අදය. ඔවුහු (සත්‍යය කරා කිසිවිටෙක) ආපසු නොහැරෙති.

19. (තවත් නිදසුනක් නම් දූඩ්) අඳුර විදුලිය හා සෙණ හඬින් යුතුව අහසින් (වේගයෙන්) එන්නාවූ වැහි කුණාටුවක් මෙනි. සෙණහඬ නිසා මරණයට බියවී ඔවුන් සිය ඇඟිලි සවනේ ගසා ගනිති. අල්ලාහ් ප්‍රතිකෂේප කරන්නන්ව වටලා සිටින්නාය.

20. (එම) විදුලිය ඔවුන්ගේ දසුන ඩැහැ ගන්නට සමීප වෙයි. එය ඔවුනට ආලෝකය දෙන සෑම විටම එහි ඇවිදිති. එය ඔවුනට අඳුර (ඇති කරන) කරන විට ඔවුහු නවතිති. අල්ලාහ් සිතුවොත් ඔවුන්ගේ ශ්‍රවණය හා බැල්ම නැති කරන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියළු දේ කෙරෙහි බලය ඇත්තාය.

21. මිනිසුනි! ඔබ හා ඔබට පෙර පැවතියත්වද මැවූ ඔබගේ රබ්ට නමදින්න. (එවිට) ඔබ බියබැතියන් විය හැකිය.

22. පොළොව පලසක් ලෙසින් හා අහස වහලක් ලෙසින් ඇති කර අහසින් වැසි පහළ කර එමගින් ඔබ වෙනුවෙන් තුරුවලින් ඔහු ආහාර පිටකරයි. එබැවින් ඔබ (මේ සියල්ල) දැනමින්ම අල්ලාහ්ට අවුල් ඇති නොකරන්න. 23. අපගේ ගැත්තා වෙත අප පහළ කර ඇති දෙයෙහි ඔබ සිටින්නේ සැකයෙන් නම් මෙවන් පරිච්ඡේදයක් ගෙනෙනු (තවද) ඔබ සත්‍යවාදීහු නම්

අල්ලාහ් හැර ඔබගේ සියලු සහායකයින් කැඳවා ගනු. 24. නුඹලා එසේ නොකරන්නේ නම්, නුඹලා කිසිවිටෙක එසේ නොකරන්නේ මය-ප්‍රතිකෂේප කරන්නන් සඳහා සුදනම් කර ඇති (හා) මිනිසුන් සහ ගල් එහි ඉන්ධන වන්නාවූ (නිරයේ) ගින්නට බිය වනු. 25. (මුහම්මද්!) එයට පහළින් ගංගා ගලා යමින් තිබෙන්නාවූ ස්වර්ග ඔවුන්ට තිබේ යැයි විශ්වාස කර යහකියා කළවුන්ට සුභාරංචි කියන්න. ඔවුහු ආහාර ලෙසින් (පළතුරු) ගෙඩියක් දෙනු ලබන සෑම විටෙකම 'මෙය අපි පෙර (වතාවක්)ද දෙනු ලැබුවෙමු' යයි කියති. (ඔවුන් මෙසේ පවසන්නේ එයට පෙර) ඔවුන් දෙනු ලැබුවේ (පෙනුමෙන්) එවැන්නක්ම නිසාය. තවද පරිශුද්ධ බිරියන්ද එහි ඔවුන්ට සිටින අතර ඔවුන් එහි සදාකල් රැඳෙන්නන්ය.

26. කෝඳුරුවෙකු හෝ එයට වඩා (පහත් බවින්) වැඩි වූ යමක් නිදසුන් ලෙසින් දක්වන්නට අල්ලාහ් ලැජ්ජා නොවෙයි. එහෙයින් මෙම කුර්ආනය තම රබ්ගෙන් පැමිණ ඇති සත්‍යය බව විශ්වාසිකයන් දනිති. 'මෙය නිදසුනක් ලෙසින් (දැක්වීමෙන්) අල්ලාහ් කුමක් (නම්) පතන්නේද?' යැයි ප්‍රතිකෂේප කරන්නෝ (අවඥා වෙන්) අසති. මෙමගින් බොහෝ දෙනෙකු ඔහු නොමඟ යවන්නේය: බොහෝ දෙනෙකු යහමග පත් කරන්නේය. (තවද) පාපතරයන් හැර අන් කිසිවෙකු මෙමගින් ඔහු නොමඟ යවන්නේ නැත. 27. ඔවුහු කෙබඳු අයද යත් අල්ලාහ්ගේ ගිවිසුම ස්ථිර කිරීමෙන් පසුව ඔවුහු එය බිඳ දමති. අල්ලාහ් සමීප කරගන්නා මෙන් අණ කළ (ඥාතී සබඳතා වැනි) දේ ඔවුහු සිඳ දමති. තවද (පො)ළොවෙහි ඔවුන් කලබලද ඇති කරමින් සිටිති. අලාහ් ලැබුවන් වන්නේ මොවුන්මය. 28. ඔබ අප්‍රාණිකව සිටි විට ඔහු ඔබට පණ දුන්නේය. පසුව මරණයට පත් කර පසුව (නැවත) පණ දෙන්නේය. එයින් පසුව ඔහු වෙතම නුඹලා

ආපසු ගෙන්වනු ලබති. (තත්ත්වය මෙසේ තිබියදී) ඔබ කෙසේ (නම්) අල්ලාහ්ව ප්‍රතිකේෂ්ප කරන්නෙහිද? 29. පොළොවෙහි ඇති සියල්ල ඔබ වෙනුවෙන් මැවූවේ ඔහුමය. පසුව ඔහු අහස දෙසට යොමු වී එය අහස් හතක් ලෙසින් සැකසුවේය. තවද ඔහු සියලු දේ ගැන සර්වඥයාය

30. (මුහම්මද්!) 'මම නියෝජනයෙකු පෘතුවියෙහි පත් කරන්නෙක් වෙන්නට යාමි' යයි මලාඉකාවරුන්ට ඔබගේ රබ් කී මොහොත (මෙනෙහි කරන්න). (එයට) ඔවුන් 'අපි ඔබගේ ප්‍රශංසාව මගින් ආවධන්නෙමු. තවද ඔබගේ සුවිශුද්ධ බවින් ඔබ ආනිසංගනයද කරන් නෙමු. (එසේ කිරීමට අප සිටින විට) එහි කෝලාහල ඇති කර රැඹරය වගු රන කෙනෙකු එහි ඔබ පත් කරන්නෙහි ද?' යයි ඇසූහ (එයට අල්ලාහ්) 'ඔබ නොදන්නා දේ මම දනිමි' යයි කීවේය.

31. (පළමු මිනිසා) ආදම් (මවා ඔහු)ට (වස්තූන්වල) නම් සියල්ල උගන්වා එය මලාඉකාවරුන්ට පෙන්වා '(ඔබ කී දේහි) සත්‍යවත්තයින් නම් මේවායෙහි නම් (කුමක්දැයි) මට දන්වන්නැ' යි (අල්ලාහ්) කීවේය. 32. (එයට) ඔවුන් 'ඔබ ඉතා සුවිශුද්ධය. ඔබ අපට ඉගැන්වූ දෙය හැර (අන් කිසිවක් ගැන) අපට දනුම නොමැත. නිශ්චය වශයෙන්ම ඔබය දන්නා. (අසීමිත) ඥාණවත්තයා' යැයි (යටහත්ව) කීහ. 33. (පසුව අල්ලාහ්) 'ආදම්! ඒවායෙ හි නම් ඔවුන්ට දන්වනු' යැයි කීවේය. ඔහු ඔවුන්ට ඒවායෙහි නම් දැන්වූ විට, 'අහස්හි හා පොළොවෙහි වසන් වී තිබෙන දෙය නිශ්චය ලෙසින්ම මම දනිමි, (තවද) ඔබ නිරාවරණය කරන හා සඟවා ගන්නා ඒ දෙයද මම (මනා ව) දනිමි යැයි මා ඔබට නොකීවෙමිද?' යැයි (අල්ලාහ්) ඇසුවේය.

34. තවද අප 'ආදම්ට ඔබ සිරස නමන්න' යයි කී විට ඉබ්ලීස් හැර ඔවුහු (සියල්ල) සිරස නැමූහ. (ඉබ්ලීස් වන) ඔහු (පමණක්)

(එම අණ) ඉවත ලැවේය. තවද ඔහු උඩඟු වී ප්‍රතිකේෂප කරන්නන්ගෙන් කෙනෙකු බවටද පත්විය. 35. තවද අපි 'ආදම්! ඔබ හා ඔබගේ සහකාරිය මෙම ස්වර්ගයෙහි වාසය කරන්න. තවද ඔබ දෙදෙන මෙහි ඇති දේ)යින් මනාප පරිදි හා කැමති තරම් අනුභව කරන්න. (නමුත්) මෙම ගසට (පමණක්) සමීප නොවන්න. එ(සේ සමීප වූ)විට ඔබ දෙදෙන අපරාධකරුවන් අතර වනු ඇත' යැයි කීවෙමු. 36. (අප) එ(ලෙසින් පවසා තිබූ) හෙයින් සාතාන් ඔවුන් දෙදෙනා එයින් ලෙස්සවූයේය. පසුව ඔවුන් කොහි සිටියෝද එයින් ඔවුන්ව පිටමං කළේය. තවද 'ඔබගෙන් ඇතැමෙක් තවත් ඇතැමුන් සමග සතුරුව සිටිනාතරම මෙයින් බැස ගනු. තවද පොළොවෙහි ඔබට රැඳුම්පලක් සහ (මද) කලක් දක්වා සතුටු විඳීමද ඇත' යැයි අපි කීවෙමු. 37. තවද ආදම් සිය රබ්ගෙන් ඇතැම් වැකි ලබා ගත්තෙන්, ඔහුට ඔහු(ගේ රබ්) සමාව දුන්නේය. නිශ්චය වශයෙන්ම ඔහු සමාවන්නාය. පරම දයාබරයාය. 38. 'ඔබ සියල්ල මෙයින් පහළට බසිනු. පසුව මාගෙන් නිශ්චය වශයෙන්ම සෘජුමග පැමිණෙන විට කවුරුත් මගේ (එම) සෘජු මග අනුගමනය කරන්නේද ඔවුන්ට කිසිදු තැනි ගැන්මක් නැත. තවද ඔවුන් දුක් වන්නේද නැත. 39. තවද ප්‍රතිකේෂප කර අපගේ වැකි අසත්‍ය කරන්නවුන් නිරයේ වැසී යෝය. ඔවුන් එහි සදාකල් රැඳේ- න්නවුන්ය.

40. ඉස්රායේල්ගේ දරුවනි! මා ඔබට ප්‍රදනය කර තිබූ දයාද මෙනෙහි කරනු. ඔබ මාගේ ගිවිසුම ඉටු කරනු. (එවිට) මම ඔබගේ ගිවිසුම ඉටු කරමි. තවද ඔබ මටම බිය වනු. 41. තවද ඔබ වෙත ඇති දෙය (වන තවිරානය) සත්‍ය කරන්නක්ව මා පහළ කර ඇති මෙ(ම පුස්තක)ය ඔබ විශ්වාස කරනු. තවද මෙය ප්‍රතිකේෂප කරන්නන්ගෙන් ප්‍රමුඛයන් බවට ඔබ පත් නොවනු. මාගේ වැකියන් සුළු මිලකට අලෙවි කරනුද එපා.

තවද ඔබ මටම බියබැති වනු. 42. ඔබ සත්‍යය අසත්‍යය හා මුසු නොකරනු. (හොඳින්) දැනගෙනම සත්‍යය වසන් නොකරනු. 43. තවද ඔබ සලාතය ඉටු කර සකාතයද දී 'රැකු' (හෙවත් සිරුර පහත්) කරන්නන් සමග (ඔබත්) 'රැකු' කරනු. 44. ඔබ පුස්තකය කියවමින්ම ඔබව අමතක කර (අන්) මිනිසුන්ට යහකියා (කරන මෙන්) අණ කරන් නේද? (මෙය වැරදි බව) ඔබ වටහා නොගන්නේද? 45. ඔබ සලාතය මගින් හා ඉවසීම මගින් උදව් පතනු. නිශ්චය වශයෙන්ම එය බියබැතියන්ට හැර (අන් අයට) දැවැන්ත (අසිරු) දෙයක් වනු ඇත. 46. ඔවුහු කෙබඳු අයද යත් නිශ්චය වශයෙන්ම සිය රබ් හමු වන බව හා නිශ්චය වශයෙන්ම තමුන් ඔහු වෙතම ආපසු එනු ඇත යයිද (තරයේ) විශ්වාස කරති.

47. ඉස්රායේල්ගේ දරුවන්! මා ඔබට ප්‍රදානය කර තිබූ මාගේ දයාදයද ලෝවැසියන්ගෙන් ඔබ නිශ්චය වශයෙන්ම උසස් කර තිබූ සැටිද මෙනෙහි කරනු. 48. තවද කිසි කෙනෙකු තවත් කෙනෙකුට කිසිවකින් ප්‍රයෝජන නොවන ඔහුගෙන් (කිසිදු) මැදිහත් වීමක් පිළිගනු නොලැබෙන, ඔහුගෙන් (කිසිදු) ඇපයක් හෝ ගනු නොලැබෙන හා ඔවුන් (කිසිදු ආකාරයකින්) උදව්ද නොකරනු ලබන එක් දිනයක් ගැන ඔබ බියවනු. 49. තවද ෆිර්අවුන්ගේ පිරිස ඔබගේ පිරිමි දරුවන් හිස් ගසා දමමින් හා ගැහැණු දරුවන් (පමණක්) ජීවත් වීමට ඉඩ හරිමින් ඔබට කටුක හිංසනය දෙමින් සිටි විට, අප ඔබ රැක ගත් මොහොතද මෙනෙහි කරනු. එවිට එහි ඔබගේ රබ්ගෙන් (ඇති වූ) ඉමහත් පරීක්ෂණයක්ද විය. 50. තවද අප ඔබ වෙනුවෙන් මුහුද දෙබෑ කර ඔබ බේරා පසුව ඔබ බලා සිටියදීම ෆිර්අවුන්ගේ පිරිස ගිල්වූ මොහොතද (මෙනෙහි කරනු) 51. තවද අප මුසාට රාත්‍රී හතලිහක් පොරොන්දු වූයෙමු. එයින්කිසි ඔහු(ගේ නික්ම යෑමට) පසු ඔබ අපරාධකරුවන් ලෙසින් වසු පැටවෙකු (නැමදීම සඳහා)

ලබා ගත් මොහොතද (මෙතෙහි කරනු) 52. ඉක්බිති ඔබ තුනි පුදන්නන් විය හැකි යයි එයට පසුවද අපි ඔබ සමා කළෙමු. 53. තවද ඔබ නිසි මග පත්විය හැකි යයි (තවරාත්) පුස්තකයද (හොඳ නොහොඳ) වෙන් කරන්නා දෙයද මූසාට ප්‍රදානය කළ මොහොතද (මෙතෙහි කරනු) 54. තවද 'මාගේ ජනයානි! ඔබ වසු පැටවෙකු ලබා ගැනීමෙන් ඔබටම නිශ්චය වශයෙන්ම අපරාධ කරගත්තෙහිය. එහෙයින් තමුන්වම මරා ගනිමින් ඔබගේ මැවුම් කරුගෙන් සමාව අයදින්න. ඔබගේ මැවුම්කරු වෙත ඉතා විශිෂ්ඨ (නිඤුව) වන්නේ මෙයයි' යැයි මූසා සිය ජනයන්ට කී මොහොත (මෙතෙ හි කරනු) එහෙයින් (එසේ කළ නිසා) ඔහු ඔබ සමා කළේය. නිශ්චය වශයෙන්ම ඔහු සමාවන්නාය. පරම දයාබරයාය. 55. 'මූසා! දැසින්ම අල්ලාහ්ව දූක ගන්නා තුරු අපි ඔබ විශ්වාස නොකරමු' යයි ඔබ කී මොහොතෙහි ඔබ බලා සිටි විටම සෙණ හඬ ඔබ වෙලා ගත් මොහොතද (මෙතෙහි කරනු) 56. පසුව ඔබ ස්තූති කරනු පිණිස ඔබගේ මරණයට පසුවද අපි ඔබට (පණ දී) නැගිටෙව්වෙමු. 57. තවද අපි ඔබ මත වළාකුල් සෙවන දෙන්නට සලස්වා, ඔබ වෙනුවෙන් 'මන්නු' සහ 'සල්වා' (නම් ආහාර අහසින්) පහළ කළෙමු. අපි ලබා දී ඇති දෙයින් යහපත් දෙය අනුභව කරන්න යයිද කීවෙමු. (එය හැර අන් ආහාර ඉල්ලා සිටීමෙන්) ඔවුහු අපට (කිසිදු) අපරාධයක් නොකළහ. නමුත් ඔවුන්ටම ඔවුහු අපරාධ කර ගත්තෝය.

58. 'මෙම නගරයට ඇතුල් වී ඔබ මනාප පරිදි හා කැමති තරම් අනුභව කරන්න. තවද ('අපගේ පාප මකා දමන්න' යන අරුත ඇති) 'හිත්ත තුන්' යයි පවසමින් හා සිරස පහත් කරමින් එහි ද්වාරයෙන් ඇතුල් වන්න. (එසේ කළහොත්) ඔබගේ වැරදි අප සමා වන්නෙමු. තවද යහ ක්‍රියා කරන්නන්ට (කුසල්) වැඩි කරන්නෙමු' යයි අප කී මොහොත (මෙතෙහි කරනු) 59.

(එනමුදු) අපරාධ කළවුන් තමන්ට නොකියන ලද වැකියක් බවට එය වෙනස් කර ගත්තේය. එහෙයින් අපරාධ කළවුන්ට, ඔවුන් (සීමාව ඉක්මවා) පව් කරමින් සිටි නිසා අහසින් හිංසාවක් පහළ කළෙමු. 60. මුසා සිය ජනයන්ට පානය සඳහා ජලය සෙවූ විට 'ඔබ ඔබගේ සැරයටියෙන් මෙම ගලට ගසන්න' යයි කීවේය. (ඔහුද එසේ කළේය. එවිට) වහා එයින් උල්පත් දොළහක් පසා කරගෙන පිට විය. සෑම ගෝත්‍රයක්ම තමා පානය කළ යුතු (ජල) කණ්ඩිය (නිවැරදිව) දූන ගත්තේය. (එවිට) අල්ලාහ්ගේ ආභාරයෙන් අනු භව කරනු, තවද පානය කරනු. අකෘතඥව පොළොවෙහි කලහ ඇති නොකරනු (යැයි කී සැටිද මෙතෙහි කරනු) 61. තවද 'මුසා! ඒකාකාරී අහර කෙරෙහි අපි (සැමද) නොඉවසමු. එහෙයින් ඔබගේ රබ්ට අප වෙනු වෙන් කන්නලව් කරනු. (එසේ කළහොත්) පොළොව ලියලන්නා එහි පළාවද, එහි කැකිරිද, එහි තිරිඟුද, එහි පරිප්පු හා එහිඵුණුද ඔහු පිට කරනු ඇත' යයි නුඹලා කී මොහොත (මෙතෙහි කරනු. එයට මුසා) 'උසස් දෙය වෙනුවට පහත් දෙය හුවමාරු කර ගත්(නට ඔබ සිතන්නහුද? (එසේ නම්) ඔබ යම් නගරයක බැස ගනු. (එහි) ඔබ ඉල්ලන දෙය නිශ්චය වශයෙන්ම තිබේ' යැයි කීවේය. (මෙලෙසින්) නින්දව හා දරිද්‍රභාවයෙන් ඔවුන්ට පහර දෙන ලදී. තවද අල්ලාහ්ගේ උදහස සමග ඔවුහු (ආපසු) හැරුනේය. මෙය (මෙසේ සිදු වූයේ) ඔවුන් අල්ලාහ්ගේ වැකි ප්‍රතිකෂේප කරමින් හා නබ්වරුන් (එනම් පණිවිඩකරුවන්) යුතුකමෙන් තොරව (සාපරාධී) ලෙස සාතණය කරමින් සිටි නිසාය. මෙය ඔවුන් (අල්ලාහ්ගේ අණට) අකීකරු වෙමින් සිටි නිසා හා (නොකඩවා) සීමාව ඉක්මවමින්ම සිටි නිසාය.

62. නිශ්චය වශයෙන්ම විශ්වාස කළවුන් යුදෙව්වන්, කිතුනුවන් සහ සාබ්ඊන්වරු අතරින් කවුරුන් අල්ලාහ්ව හා

අවසාන දිනය විශ්වාස කර යහකියා කළේද ඔවුන්ට ඔවුන්ගේ කුලිය ඔවුන්ගේ රබ් වෙත තිබේ. ඔවුන්ට කිසිදු තැතිගැන්මක් නැත. තවද ඔවුන් දුක් වන්නේද නැත.

63. තවද අප ඔබගේ සහතිකය ලබා ඔබට ඉහලින් 'තුර්' කන්ද ඔසවමින් 'අප ඔබට දුන් දෙය (වන තවරානය) ස්ථිරව ග්‍රහණය කර ගන්න. එහි තිබෙන දෙය සිහිපත් කරන්න. එවිට ඔබ බියබැතියන් බවට පත් විය හැකිය' යැයි අප කී (මොහොතද මෙතෙහි කරන්න) 64. අනතුරුව ඔබ එයින් පසුවද (සහතිකයට) පිටුපෑවෙහි. එහෙයින් අල්ලාහ්ගේ දයාව හා ඔහුගේ කරුණාව ඔබ මත නොමැති නම් ඔබ අලාභයට පත් වුවත් අතර වනු ඇත. 65. තවද ඔබ අතරින් ගනි (දින)යෙහි සීමාව ඉක්මවුවන්(ගේ වෘතාන්තය) ගැන ඔබ මනාව දැන සිටින්නෙහි (එනිසා) අපි ඔවුන්ට 'ඔබ නිව වුවත් ලෙසින් වඳුරන් (බවට පත්) වන්න' යයි කීවෙමු. 66. එහෙයින් මෙය අපි එකල විසුවන්ට හා ඔවුන්ගෙන් පසුව (පැමිණි) අයට පාඩමක් ලෙසින් හා බියබැතියන්ට උපදෙසක් ලෙසින්ද පත් කළෙමු.

67. තවද 'එක් එළදෙනෙක් මරන මෙන් නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබට අණ කරයි' යයි මූසා සිය ජනයින්ට කී විට, 'ඔබ අප සරදමට ගත්තෙහිද?' යි ඔවුන් (පෙරලා) ඇසූ මොහොත (මෙතෙහි කරනු). එයට ඔහු 'මම (සරදම් කරන) අනුවණයන්ගෙන් කෙනෙකු විමෙන් අල්ලාහ්ගෙන් රැකවල් පතම්' යයි (මූසා) කීවේය. 68. 'අප වෙනුවෙන් ඔබගේ රබ් අමතා අසන්න. එවිට ඔහු එය කෙබඳු (සතෙකු) දැයි අපට පැහැදිලි කරනු ඇත' යයි ඔවුන් කීහ. 'නිශ්චය වශයෙන්ම එය මහළු හෝ නාඹර එළ දෙනෙකු හෝ නොවේ. මේ අතර ඇති මධ්‍යස්ත එකෙකි' යයි නිශ්චය වශයෙන්ම ඔහු (එනම් අල්ලාහ්) පවසන් නේය. එහෙයින් ඔබට අණ කළ දේ (පමණක්) ඉටු කරන්න' යයි ඔහු කීය.

67. තවද 'එක් එළදෙනෙක් මරන මෙන් නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබට අණ කරයි' යයි මූසා සිය ජනයින්ට කී විට, 'ඔබ අප සරදමට ගත්තෙහිද?' යි ඔවුන් (පෙරලා) ඇසූ මොහොත (මෙතෙහි කරනු). එයට ඔහු 'මම (සරදම් කරන) අනුවණයන්ගෙන් කෙනෙකු විමෙන් අල්ලාහ්ගෙන් රැකවල් පතම්' යයි (මූසා) කීවේය. 68. 'අප වෙනුවෙන් ඔබගේ රබ් අමතා අසන්න. එවිට ඔහු එය කෙබඳු (සතෙකු) දැයි අපට පැහැදිලි කරනු ඇත' යයි ඔවුන් කීහ. 'නිශ්චය වශයෙන්ම එය මහළු හෝ නාඹර එළ දෙනෙකු හෝ නොවේ. මේ අතර ඇති මධ්‍යස්ත එකෙකි' යයි නිශ්චය වශයෙන්ම ඔහු (එනම් අල්ලාහ්) පවසන් නේය. එහෙයින් ඔබට අණ කළ දේ (පමණක්) ඉටු කරන්න' යයි ඔහු කීය.

69. 'අප වෙනුවෙන් ඔබගේ රබ් අමතා අසන්න. (එවිට) ඔහු එහි වර්ණය කුමක්දැයි අපට පැහැදිලි කරනු ඇත' යයි ඔවුහු කීහ. 'නිශ්චය වශයෙන්ම උහු දුටුවන් සතුටු කරන තද කහ පැහැති එළදෙනෙකි' යයි ඔහු පවසන්නේය' යයි (මුසා වන) ඔහු කීය.

70. 'සියළුම එළදෙනුන් අපට එක හා සමාන වී ඇත.(එබැවින් නැවතත්) අප වෙනුවෙන් ඔබගේ රබ් අමතා අසන්න. (එවිට) ඔහු එය කුමන වර්ගයට අයත් එකෙක්දැයි අපට පැහැදිලි කරනු ඇත' යයි ඔවුහු කීහ. තවද අල්ලාහ් සිතුවොත් අප නිශ්චය වශයෙන්ම යහමගට පත්වන්නන්ය' යයිද ඔවුහු පැවසූහ.

71. එයට (ඔහු) 'නිශ්චය වශයෙන්ම එය පොළොවෙහි සීසෑම (සඳහා උපයෝගී) නොකළ, ගොයමට ජලය නොඉසූ, අඩුවක් හෝ කැළලක් නොමැති එළදෙනෙකි යයි ඔහු පවසන්නේය' යයි ඔහු කීය. (එයට) 'ඔබ සත්‍ය (විස්තර)ය ගෙන ආවේ දැන්ය' යයි පැවසූ (නමුත්) ඔවුහු එය කිරීමට (මුළු හදින්) සමීප නොවෙමින්ම එය මැරුවෝය.

72. තවද ඔබ කෙනෙකුට සාතණය කර ඒ පිලිබඳ තර්ක කරමින් සිටී මොහොත (මෙතෙහි කරනු). අල්ලාහ් ඔබ සඟවමින් සිටින දේ හෙළි කරන්නෙකි.

73. එහෙයින් එ(ම එළදෙනගේ සිරුරෙහි ඇතැම් කොටස්වලින් (මරන ලද) ඔහුට ගසන මෙන් අප කීවෙමු. එසේ (ඔහු පණ ලැබී නැගිටී ආකාරයෙන්)ම මළවුන්ට අල්ලාහ් (නැවත) පණ දෙන්නේය. තවද ඔබ වටහා ගනු පිණිස සිය සාධක ඔබට (මෙලෙසින්) පෙන්වන්නේය.

74. අනතුරුව ඔබගේ හදවත් මෙයින් පසුත් දැඩි විය. එය ගල් පර්වතයක් මෙන් හෝ එයටත් වඩා රළු බවින් දැඩිය. (ඇයිද යත් සමහර) පර්වත යෙන් දිය දහරා ඇති හා එය දෙබෑ වී ජලය වහනය වන පර්වතද ඇත. තවත් සමහරක් අල්ලාහ්ට බියෙන් බිම පතිත වනුද ඇත. ඔබ කරන දෙයෙහි අල්ලාහ් අනවධානයෙන් සිටින්නෙක් නොවේ.

75. (මුහම්මද්!) අල්ලාහ්ගේ කථනයට සවන් දී එය (සත්‍යය යයි) වටහාගෙන පසුව එය දැන ගෙනම වෙනස් කරන පිරිසක් ඔවුන් අතර සිටිය දීම ඔවුන් ඔබ විශ්වාස කරති යයි ඔබ අපේක්ෂා කරන්නෙහිද? 76. තවද මොවුන් විශ්වාස කළවුන් හමුවන විට 'අපිද (ඔබසේම) විශ්වාස කර ඇත්තෙමු' යයි (වංචනිකව) කියති. පසුව ඔවුන්ගෙන් ඇතැමෙක් තවත් ඇතැමෙක් සමග හුදෙකලා වන විට, 'ඔබගේ රබ් ඉදිරියෙහි (අවසාන තීන්දු දිනයෙහි ඔබට එරෙහිව) ඔවුන් වාද කරනු පිණිස අල්ලාහ් (තව්රාතයේ) ඔබට හෙළි කර ඇති (ඇතැම්) දෙය ඔබ (විශ්වාසවන්කයන් වන) ඔවුන්ට දන්වන්නෙද? ඔබ මෙය වටහා නොගන්නේද?' යයි කීහ. 77. ඔවුන් වසන් කරන දෙය හා හෙළි කරන දෙය නිශ්චය වශයෙන්ම අල්ලාහ් දන්නේය යන කරුණ ඔවුන් දැන නොගන්නෙද?

78. ඔවුන් අතර අසත්‍ය ඇදහීම හැර පුස්තකය (ගැන) නොදන්නා අකුරු නූගත් අයද සිටිති. ඔවුන් (හිස්) සිතුවිලි සිතන්නන් නොවෙති. 79. එහෙයින් සියතින්ම ග්‍රන්ථය ලියා පසුව එය සුළු මිලකට අලෙවිකිරීම සඳහා මෙය (පැමිණියේ) අල්ලාහ් වෙතින්' යයි පවසන්නන්ට විනාශයමය. ඔවුන්ගේ දැන් ලියූ නිසා ඔවුන්ට විනාශයමය. ඔවුන් (එමගින්) උපයන නිසා ඔවුන්ට විනාශයමය. 80. තවද 'ගණනය කළ සමහර දිනවල හැර ගින්න අප ස්පර්ශ නොකරයි' යයි ඔවුහු පවසති. 'අල්ලාහ් වෙතින් කිසියම් සහතිකයක් ඔබ ගත්තෙහිද? (එසේ නම්) අල්ලාහ් තම සහතිකය (කිසි විටෙක) වෙනස් නොකරන්නේමය. නැතිනම් ඔබ නොදන්නා දෙයක් අල්ලාහ්ට ඔබ පවසන්නේද?' යයි (මුහම්මද්!) ඔවුන්ගෙන් අසනු. 81. කවුරුත් අකුසල උපයමින් සිට (පසුව) එය ඔහු වෙලා ගත්තේද, ඔවුන් නිරයේ වැසියෝය. ඔවුන් එහි සදකල් රැඳෙන්නවුන්ය. 82. තවද විශ්වාස

කර යහකියා කරන්නෝ, ඔවුන් ස්වර්ගයේ වැසියෝය. ඔවුන් එහි සදකල් රැඳෙන්නවුන්ය.

83. තවද 'ඔබ අල්ලාහ් හැර (අන් කිසිවෙක්) නොනමදින්න. දෙමව්පියන්ටත්, ඥාතීන්ටත්, අනාථයන්ටත්, දුගීන්ටත් උපකාර කරන්න. තවද මිනිසුන්ට අලංකාර (වචන)ය පවසන්න. සලාතය ඉටු කර සකාතයද දෙන්න' යැයි අප ඉස්රායේල්ගේ දරුවන්ගෙන් සහතිකය ලබා ගත් මොහොත (මෙතෙහි කරනු). පසුව අතලොස්සක් හැර ඔබ(ගෙන් බහුතරයක්) ප්‍රතික්ෂේප කරමින් (ආපසු) හැරුණේය.

84. තවද ඔබගේ රුධිරය නොවගුරුවන්න හා ඔබගේ නිවෙස්වලින් ඔබගේ (සමීපතරයන්) පිට නොකරන්න යයි අප ඔබගෙන් සහතික ගත් මොහොත (මෙතෙහි කරනු). පසුව එය සාක්ෂි දරමින් ඔබද තහවුරු කළෝය. 85. ඔබගේම අය මරමින්, ඔබගෙන් කොටසක් (සාපරාධී ලෙස) ඔවුන්ගේ ගෙවලින් පිට කරමින් හා පාපයෙන් සහ සතුරුකමින් ඔවුන්ට එරෙහිව (ඔවුන්ගේ සතුරන්ට) උදව් කරන්නේ නුඹලාමය. තවද (පිටමං කරනු ලැබුවන්) සිරගතවූවන් ලෙසින් ඔබ වෙත පැමිණී කල වන්දි ගෙවා ඔවුන් මුදන්නේය. ඔවුන් (ගෙවලින්) පිටමං කිරීමම ඔබට තහනම් කර ලැබ ඇත. (එසේනම්) ඔබ ධර්මපුස්තකය ඇතැමෙක් විශ්වාස කර තවත් ඇතැමෙක් ප්‍රතික්ෂේප කරන්නෙහිද? ඔබගෙන් මෙය කරන්නන්ට මෙලොව ජීවිතයේ නින්දාව හැර අන් කුලියක් නොමැත. තවද එලොව දිනයෙහිද ඔවුන් කටුක හිංසනයක් වෙත හරවනු ලබන්නෝය. ඔබ කරන දෙයෙහි අල්ලාහ් අනවධානයෙන් සිටින්නෙක් නොවේ. 86. එලොව ජීවිතය වෙනුවට මොලොව ජීවිතය මිළදී ගන්නෝ මොවුන්ය. එහෙයින් ඔවුහු කෙරෙන් වේදනාව ලිහිල් කරනු නොලැබේ. ඔවුහු උදව්ද කරනු නොලබති.

87. තවද අපි මුසාට නිශ්චය වශයෙන්ම පුස්තකය දුන්නෙමු. ඔහුට පසුද අපි දූතයන් නොකඩවා එව්වෙමු. මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි සාධකයක් දී, සුවිශුද්ධ වූ ආත්මය (හෙවත් අග්‍ර සුර දූතයා වන ජබ්රීල්) මගින් ඔහු ශක්තිමත් කළෙමු. ඔබගේ සිත ප්‍රිය නොකරන දෙය අපගේ යම් දූතයෙකු ගෙනෙන සෑම විටම ඔබ (ප්‍රතිකෂේප කරමින්) උඩඟු වන්නෙහිද? එහෙයින් එක් කොටසක් ඔබ අසත්‍ය කළෙහුය, තවත් කොටසක් ඝාතණයද කළෙහුය. 88. තවද 'අපගේ හදවත්වලට වැස්මක් දමා ඇත' යැයි ඔවුහු (සරදමින්) පවසති. (නමුත්) එසේ නොව, ඔවුන්ගේ ප්‍රතිකෂේපය නිසා අල්ලාන් ඔවුන්ට ශාප කර ඇත්තේය. එහෙයින් ඔවුහු මඳක් පමණක් විශ්වාස කරති.

89. තවද ඔවුහු වෙත තිබුණු දෙය සත්‍ය (යයි තහවුරු කරමින් කුර්ආනය නම්) පුස්තකයක් අල්ලාන් වෙතින් ඔවුන්ට පැමිණි විට ඔවුන් ප්‍රතිකෂේප කරන්නන්ට එරෙහිව එයට පෙරම අල්ලාන්ගෙන් ජය සොයමින් සිටියෝය. පසුව ඔවුහු හොදින් දන්නා දෙය ඔවුන් වෙත පැමිණි පසු එය ප්‍රතිකෂේප කළෝය. මෙනිසා ප්‍රතිකෂේප කරන්නන් වෙත අල්ලාන්ගේ ශාපය ඇත. 90. අල්ලාන් සිය ගැත්තන්ගෙන් තමාපතන අය මත සිය භාග්‍යයෙන් පහළ කිරීම ගැන ඊර්ෂ්‍යාවෙන් අල්ලාන් පහළ කළ දෙයම ප්‍රතිකෂේප කිරීම මගින් ඔවුන් තමන්වම අලෙවි කිරීම (හරහා කළ ක්‍රියාව) නරකය. එහෙයින් ඔවුන් (අල්ලාන්ගේ) උදහසින් උදහස (දෙස)ට හැරුණෝය. තවද ප්‍රතිකෂේප කරන්නන්ට නින්දිත හිංසන ඇත.

91. තවද, 'අල්ලාන් පහළ කළ දෙය විශ්වාස කරන්නැයි' ඔවුන්ට කී විට 'අපට පහළ කළ දෙය (පමණක්) අපි විශ්වාස කරමු' යයි ඔවුහු පවසා එයට පසුව (පහළ) වූ දෙය (වන කුර්ආනය) ප්‍රතිකෂේප කරති. (නමුත්) ඔවුන් වෙත ඇති දෙය සත්‍ය කරන්නක්ව තිබෙන (කුර්ආනය වන) මෙයම (කීරණාත්මක)

සත්‍යය වන්නේය. (එමෙන්ම) 'ඔබ විශ්වාස කරන්නන්ව සිටින්නම් මෙයට පෙර අල්ලාහ්ගේ දූතයන් සාතනය කළේ ඇයි ද?' යි අසනු. 92. තවද මුසා පැහැදිලි සාධකය ඔබ වෙත ගෙන ආවේය. අනතුරුව ඔහු(ගේ නිකිම යෑම)ට පසු ඔබ අපරාධකාරයන් වී වසු පැටවා (නැමදීමට) ගත්තෙහුය. 93. අප ඔබගේ සහතිකය ලබා ඔබට ඉහලින් 'තුර්' කන්ද ඔසවමින් 'අප ඔබට දුන් දෙය (වන තව්රාතය) ස්ථිරව ග්‍රහණය කර එයට සවන් දෙන්න' යැයි අප කී මොහොත (මෙනෙහි කරනු). (එයට) ඔවුන් 'අප සවන් දුන්නෙමු. (නමුත්) එයට පිටුපෑවෙමු' යයි කීහ. තවද ඔවුන් පිටුපෑ හෙයින් වසු පැටවාගේ සෙනෙහස ඔවුන්ගේ හදවත් තුලට පොවනු ලැබුවෝය. ඔබ විශ්වාස කළවුන් (යයි කියා ගන්නේ) නම් (ඔබගේ) එම විශ්වාසය ඔබට අණ කරන දෙය ඉතා නරකය' යැයි (මුහම්මද්!) කියනු. 94. 'අල්ලාහ් වෙත ඇති එලොව නිවහන (අන්) මනුෂ්‍යයන්ට නොව ඔබ සදහාම විශේෂිත වූවක් නම් හා (ඔබගේ කියුමෙහි) ඔබ සත්‍යවාදීහු නම් මරණය ප්‍රිය කරන්න' යැයි (මුහම්මද්!) කියනු. 95. (නමුත්) ඔවුන්ගේ අත්වලින් පෙරටු කළ දේ නිසා ඔවුහු කිසිවිටෙක එය ප්‍රිය නොකරති. තවද (මෙම) අපරාධකරුවන් විෂයයෙහි අල්ලාහ් සවඥය. 96. අන් මිනිසුන්ට වඩා හා (විශේෂයෙන්) (අල්ලාහ්ට අනෙකක් සම කරන්නන් වන) මුෂරික්වරුන්ටත් වඩා මොවුන් (ලොකික) ජීවිතයට කැදර බව නිශ්චය වශයෙන්ම (මුහම්මද්!) ඔබ දකිනු ඇත. ඔවුන්ගෙන් කෙනෙකු තමාට අවුරුදු දහසක් ආයු දෙනු ලැබීම (වුවද) ප්‍රිය කරයි. එසේ ආයු දෙනු ලැබුවද එය (නිරයේ) හිංසනයෙන් ඔහු මඳකුදු ඇත් නොකරයි. තවද අල්ලාහ් ඔවුන් කරන දේ බලන්නාය.

97. 'කවුරුත් ජිබරිල්ට සතුරු වන්නේද (එසේ වීම යුතු නැත. මන්දයත්) ඔබගේ හදවතට මෙය ඔහු පහළ කළේ අල්ලාහ්ගේ

අණ පරිදිය. (තවද) මෙය මෙයට පෙර වූ දේ සත්‍ය කරන්නක්වද සෘජු මග පෙන්වන්නක්ව හා විශ්වාසිකයන්ට සුඛාරංචියක් ලෙසින්ද තිබේ' යයි (මුහම්මද්! ඔවුන්ට) කියනු. 98. කවුරුන් අල්ලාහ්ටදා ඔහුගේ සුරද්‍රවයන්ටද, ඔහුගේ පණිවිඩ කරුවන්ටද, ජබර්ල්ට හා මීකාර්ල්ටද සතුරුවසිටින්නේද (එවන්) ප්‍රතිකේෂප කරන්නන්ට නිශ්චය වශයෙන්ම අල්ලාහ් සතුරෙකුමය. 99. පැහැදිලි වැකි ඔබ වෙත අපි පහළකරඇත්තෙමු. තවද පාපතරයන් හැර (අන් කිසිවෙක්) එය ප්‍රතිකේෂප නොකරති. 100. ගිවිසුමක් ඇති කර ගත් සෑම විටෙකම ඔවුන්ගෙන් පාර්ශවයක් එය බිඳ දැමීම යන්නෙන්ම වනු ඇතිද? නමුත් (සත්‍යය කුමක්ද යත්) ඔවුන්ගෙන් බහුතරයක් විශ්වාස නොකරති. 101. තවද ඔවුන් සමග තිබෙන දෙය (වන තවරාතය) සත්‍ය කරන දූතයෙකු අල්ලාහ් වෙතින් ඔවුන් කරා පැමිණි විට පුස්තකය දෙනු ලැබුවන්ගෙන් පාර්ශවයක් කිසිත් නොදන්නාක්මෙන් අල්ලාහ්ගේ පුස්තකය තම පිටපසුපස විසි කළෝය.

102. තවද ඔවුහු සුලෙලොන්ගේ රාජ්‍ය කාලයෙහි ශාතාන්වරු පාරායණය කළ දේ පිළිපැදියෝය. තවද සුලෙලොන් (කිසිවිටෙක හුනියම් කිරීම මගින් අල්ලාහ්ව) ප්‍රතිකේෂප නොකළේය. එනමුදු හුනියම් කිරීමද, බැබිලෝනයේ හාරූත් හා මාරූත් නම් සුරද්‍රවයන් දෙදෙනට පහළ කරන ලද දෙයද මිනිසුන්ට උගන්වමින් (අල්ලාහ්ට) පිටුපෑවේ (එම) ශාතාන්වරුන්මය. ඔවුන් දෙදෙනද 'අපි (ඔබට) පරීක්ෂණයක් ලෙසින්ම සිටින්නෙමු. එහෙයින් (මෙය ඉගෙන) ඔබ පිටුනොපාන්න' යයි කියන තෙක් ඔවුහු එය කිසිවෙකුට ප්‍රගුණ නොකරති. ඒ අනුව සැමියා හා බිරිය අතර වෙන් කිරීමක් ඇති කරන දෙය ඔවුන්ගෙන් ඉගෙන ගනියි. (එසේ වුවද) අල්ලාහ්ගේ අණ නොමැතිව ඔවුන් කිසිවෙකුට හානි ඇති කරන්නන් නොවේ. (මෙලෙසින්) ඔවුන්ට

හානි ඇති කරන හා (කිසිදු) එලක් ඇති නොකරන දෙයම ඔවුහු ඉගෙන ගනිති. තවද කවුරුත් එය මිළ දී ගන්නේද ඔහුට එලොවෙහි කිසිදු පංගුවක් නැතය යැයි නිශ්චය වශයෙන්ම ඔවුන් දැන සිටින්නෝය. ඔවුන් දැනගන්නෝ නම් කුමක් සඳහා ඔවුන්වම ඔවුන් අලෙවි කළෝද, එය ඉතා නරකය. 103. තවද ඔවුන් විශ්වාස කර බියබැති වන්නේ නම් හා දැන ගන්නේ නම් නිශ්චය වශයෙන්ම අල්ලාහ් වෙතින් ලැබෙන කුසල ඉතා විශිෂ්ඨය.

104. විශ්වාසවන්තයින්, ඔබ(මුහම්මද් වක්තෘ ට) “රාඉතා” යැයි නො පවසනු. (ඒ වෙනුවට) “උන්දුර්නා” යැයි පවසා (වක්තෘ ට) සවන් දෙනු. මන්ද අල්ලාහ් ව පිටු දකින්නන්ට වේදනා සහිත දඩුවම් ඇත. 105. (විශ්වාසිකයින්!) පුස්තකයේ ජනයිත්ගෙන් ප්‍රතිකේෂ්ප කළවුන් හා මුෂ්රික්වරුන් ඔබගේ රබ්ගෙන් ඔබ මත යම් යහපතක් පහළ වීම ප්‍රිය නොකරති. (නමුත්) අල්ලාහ් ඔහු පැතුවන් තම කරුණාවෙන් සුවිශේෂී කරයි. තවද අල්ලාහ් විශිෂ්ඨ වූ භාග්‍යයන් ඇත්තාය. 106. අපි යම් වැකිය(ක රීතිය)ක් අස් කළ හෝ අමතක කරවුවොත් එයට වඩා උසස් දෙයක් හෝ එය වැනිම දෙයක් ගෙන එන්නෙමු. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියළුම දේ මත බලය ඇත්තා යයි ඔබ නොදන්නෙහිද? 107. අහසේ හා පොළොවේ පාලනයද අල්ලාහ්ටම බව ඔබ නොදන්නෙහිද? (එබැවින් ඔබට) අල්ලාහ් හැර (වෙනත්) ආරක්‍ෂාකයෙකු හෝ උදව්කරුවෙකු හෝ නැත. 108. මූසා (තම ජනයිත් විසින් ප්‍රශ්න) කරනු ලැබූ සේ ඔබත් ඔබගේ දූතයාගෙන් (අනවශ්‍ය) ප්‍රශ්න අසන්නට සිතන්නෙහිද? කවුරුත් (මෙසේ ප්‍රශ්න අසා) විශ්වාසය වෙනුවට පිටුපැම හුවමාරු කර ගන්නේද, නිශ්චය වශයෙන්ම ඔහු සෘජු මග වරද ගත්තේය.

109. පුස්තකයේ ජනයිත්ගෙන් බොහෝ දෙනෙකු තමන්ට සත්‍ය පැහැදිලි වුවාට පසුවද ඔවුන් කුලින් හටගත් ඊර්ෂ්‍යාව නිසා ඔබ විශ්වාසය කිරීමෙන් පසුවද ඔබ ප්‍රතික්ෂේපකරන්නන් බවට පත්වීමට ප්‍රිය කරති. එබැවින් අල්ලාහ් තම ආඥාව ගෙන එන තුරු (ඔවුන්ට) සමා වී අත්හරින්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියළුම දේ මත බලය ඇත්තාය.

110. තවද ඔබ සලාතය ඉටු කර, සකාතයද දෙන්න. කුමන යහපතක් ඔබවෙනුවෙන් ඔබපෙරටු කරන්නේද එ(හි කුලි)ය ඔබ අල්ලාහ් සන්නකයෙන් ලබා ගන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දේ බලන්නේය. 111. 'යුදෙව්වන් හෝ කිතුනුවන් වූවන් හැර (අන් කිසිවෙකු) ස්වර්ගයට ඇතු ලේ නොවේ' යයි ඔවුහු පවසති. මෙය ඔවුන්ගේ අසත්‍ය ඇදහීමකි. තවද 'ඔබ සත්‍යවාදීහු නම් ඔබගේ සාධක ගෙනෙනු' යයි ඔබ (ඔවුන්ට) කියනු. 112. එසේ නොව, කවුරුත් අලංකාර ක්‍රියා කරමින් සිටිනා අතරම සිය මුහුණ අල්ලාහ් වෙනුවෙන් ප්‍රදානය කරන්නේද ඔවුන්ට ඔවුන්ගේ කුලිය සිය රබ් වෙත ඇත. ඔවුන්ට කිසිදු තැනිගැස්මක් නැත. තවද ඔවුන් දුක් වන්නේද නැත.

113. (යුදෙව්වන් හා කිතුනුවන් වන) ඔවුන් (දෙපිරිසම) පුස්තකය පාරායණය කරමින්ම 'කිතුනුවන් කිසිදු (අරුතක් ඇති) දෙයක් මත නැත' යයි යුදෙව්වෝද, 'යුදෙව්වන් කිසිදු (අරුතක් ඇති) දෙයක් මත නැත' යයි කිතුනුවෝද පවසති. (පුස්තකයක් හෝ කිසි දෙයක්) නොදන්නා (සම කරන) වූන්ද ඔවුන්ගේ ප්‍රකාශය මෙන්ම කියයි. එහෙයින් ඔවුන් මතහේද ඇති කරමින් සිටි කරුණ පිලිබඳ තීරණ, අල්ලාහ් අවසාන දිනයෙහි ඔවුන් අතර දෙන්නේය. 114. අල්ලාහ්ගේ මස්ජිදයන්හි ඔහුගේ නාමය සිහි කරනු ලැබීම වළක්වා, එය විනාශ කිරීමට වෑයම් කරනවුන්ට වඩා අපරාධකරුවන්

කවුරුන්ද? (මෙවන් පුද්ගලයන්) එහි ත්‍රස්ත වූවන් ලෙසින් මිස එයට ඇතුළු වීම ඔවුන්ට තුසුදුසුය. ඔවුන්ට (මෙ)ලොවෙහි නින්දාවද අවසාන (දින)යෙහි දරුණු හිංසනයද ඇත.

115. නැගෙනහිර හා බටහිර අල්ලාහ්ටම හිමිය. එබැවින් (ඔබ ඔබගේ මුහුණ සලාතයෙහි) කොයිබට හැරෙව්වද එහි අල්ලාහ්ගේ මුහුණ ඇත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අති දවැන්තයාය. සර්වඥයාය. 116. 'අල්ලාහ් පුතෙකු ලබා ගත්තේය' යයි ඔවුහු කියති. ඔහු (එවැනි දේවලින්) සුවිශුද්ධය. නමුත් අහසෙහි හා පොළොවෙහි ඇති (සියළු) දේ ඔහුටම අයත්ය. (එම) සෑම දෙයක්ම ඔහුටම අවනතය. 117. අහස හා පොළොව පූර්ව ආදර්ශයක් නොමැතිව මවන්නා (ඔහු)ය. තවද යම් දෙයක් (කිරීමට) ඔහු තිඤ්ඤ කළේ නම්, ඔහු එය සඳහා පවසන්නේ 'වතු' යනුවෙනි. එවිට එය (එසේම) වන්නේය.

118. '(ඔබගේ දූත මෙහෙය පිළිබඳ) අල්ලාහ් අප සමඟ කථා කළ යුතුයි නොවේද? නැතිනම් (එය පිළිබඳව) සාධකයක් (අල්ලාහ්ගෙන්) අපට පැමිණිය යුතුයි නොවේද?' යයි (පුස්තක ගැන) නොදන්නෝ කියති. මොවුන්ට පෙර (විසූ) අයද මොවුන්ගේ කියුම් සේම කීහ. ඔවුන් (සියළු දෙනා)ගේ සිත් (ප්‍රතිකේෂ්ප කරන විෂයයෙහි එක හා) සමාන විය. නිශ්චය වශයෙන්ම ස්ථිරව විශ්වාස කරන ජනයින්ට (අපගේ) සාධක පැහැදිලි කර ඇත්තෙමු. 119. (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම අප ඔබව සත්‍ය (මාර්ග)ය සමඟ සුඛාරංචි දෙන්නෙකු ලෙස හා අවවාද කරන්නෙකු ලෙස යැවූවෙමු. තවද නිරයේ වැසියන් ගැන ඔබ අසනු නොලබන්නේය. 120. (මුහම්මද්!) යුදෙව්වන් සහ කිතුනුවන් ඔබ ඔවුන්ගේ ධර්මය පිළිපදිනතුරු ඔබ ගැන තෘප්තියට පත් නොව න්නෝය. 'අල්ලාහ්ගේ යහ මඟ (වන ඉස්ලාමය)ම යහ මඟයි' යයි පවසන්න. (එබැවින්) ඔබට දනුම

පැමිණි පසුද ඔබ ඔවුන්ගේ මනෝරථය පිළිපදින්නේ නම්, අල්ලාහ්ගෙන් ඔබට කිසිදු ආරක්‍ෂකයෙකු හෝ උදව්කරුවෙකු (ලැබෙන්නේ) නැත. 121. අප කවුරුන්හට පුස්තකය (හෙවත් මෙම කුර්ආනය) දී ඔවුන් එය නිසි පරිදි පාරායණය කරන්නේද, ඔවුහු එය විශ්වාසද කරති. කවුරුන් මෙය ප්‍රතිකේෂප කරන්නේද ඔවුහු අලාභයට පත්වුවන්ම වෙති.

122. ඉස්රායේල්ගේ දරුවනි! මා ඔබට ප්‍රදනය කර තිබූ මාගේ දයාදයද, ලෝවැසියන්ගෙන් ඔබ නිශ්චය වශයෙන්ම උසස් කර තිබූ සැරිදි මෙතෙහි කරනු. 123. තවද කිසි කෙනෙකු තවත් කෙනෙ කුට කිසිවකින් ප්‍රයෝජන නොවන හා ඔහුගෙන් (කිසිදු) ඇපයක් පිළිගනු නොලැබෙන, කිසිදු මැදිහත් වීමක් හෝ ඔහුට එල නොදෙන හා ඔවුන් (කිසිදු ආකාරයකින්) උදව්ද නොකරනු ලබන එක් දිනයක් ගැන ඔබ බියවන්න.

124. (මුහම්මද්!) ඉබ්‍රාහිම්ව ඔහුගේ රබ් ඇතැම් නියමයන් මගින් පරීක්‍ෂා කර ඔහු ඒ (සියල්ල) පරිපූර්ණ (ආකාරයෙන් ඉටු) කළ මොහොත (මෙතෙහි කරනු). 'නිශ්චය වශයෙන්ම මම ඔබව මිනිසුන්ට ප්‍රධානියෙක් බවට පත් කරන්නෙක් වෙමි' යයි ඔහු පැවසුවේය. (එයට ඉබ්‍රාහිම් වන) ඔහු 'මාගේ පරම් පරාවෙනුත් (එසේ පත් කරන්නේ)දැ? යැයි ඇසුවේය. 'මගේ ගිවිසුම අපරාධ කරන්නන්ව ඇතුලත් නොකරයි' යැයි (අල්ලාහ් වන) ඔහු පැවසීය.

125. (මුහම්මද්! කෛබා නම්) නිවස (කුසල් සඳහා) ගැවසෙන තැනක් හා අහයේ ස්ථානයක් බවට පත් කළ මොහොත (මෙතෙහි කරනු). තවද 'ඉබ්‍රාහිම් (කාබාව ඉදි කිරීමට) සිට ගත් ස්ථානය නැමදුම් ස්ථානයක් බවට පත් කර ගන්න. තවද (මෙහි) 'තවාග්' (එනම් කාබාව වටා ගමන් කිරීමේ වන්දනය) කරන්නන් හා 'ඉෂ්තිකාග්' (හෙවත් රැඳී සිටින්නන්) හා එහි

'රුකු' සුජුද්' (හෙවත් සිරුර හා සිරස පහත්) කරන්නන් සඳහා මාගේ නිවස පිරිසිදු කරන්න' යයි අපි ඉබ්‍රාහිම් හා ඉස්මායිල් ගිවිස ගත්තෙමු. 126. 'මාගේ රබ්! මෙ(ම මක්කා නගර)ය අහස දෙන්නා වූ පුරවරයක් බවට පත් කර, එහි වසන්නන්ගෙන් කවුරුන් අල්ලාහ් හා අවසාන දිනය විශ්වාස කරන්නේද, ඔවුන්ට පළතුරුවලින් ආහාර දෙනු මැන' යයි ඉබ්‍රාහිම් පැවසූ මොහොත (මුහම්මද්! මෙනෙහි කරනු). (එයට) ඔහු 'කවුරුන් ප්‍රතිකෂේප කර (ජීවත් ව)න්නේද ඔවුන්වද මදක් සතුටු විදින්නට සලසා පසුව ගින්නේ හිංසාව වෙත මම ඇද යමි' යයි ඔහු කීය. ඔවුන් යන තැන ඉතා නරකය.

127. 'අපගේ රබ්! අපගෙන් (මෙම ක්‍රියාව) පිළිගනු මැනව. නිශ්චය වශයෙන්ම ඔබම සියල්ලට සවන් දෙන්නා හා සඵඥාය' (යයි පවසමින් කැබා නම් මෙම) නිවසෙහි අත්තිවාරම ඉබ්‍රාහිම් සහ ඉස්මායිල් නැංවූ මොහොත (මුහම්මද්! මෙනෙහි කරනු). 128. 'අපගේ රබ්! අප දෙදෙන ඔබට යටහත් වන්නන් ලෙසින් (කර), අප ගේ පරම්පරාවෙන්ද ඔබට යටහත් වන පිරිසක් බිහි කරනු මැන. තවද අපට (හජ්) වන්දනා කටයුත්ත (කරන සැටි) පෙන්වා දෙනු මැන. තවද අපට සමා වනුද මැන. නිශ්චය වශයෙන්ම ඔබ සමාව දෙන්නාය දයාබරයාය. 129. 'අපගේ රබ්! ඔවුන්ට ඔබගේ වැකි පාරායණය කර (පෙන්වා), ඔවුන්ට ග්‍රන්ථය හා ඥාණය උගන්වා, ඔවුන් සුවිශුද්ධ කරන දූතයෙකු ඔවුනතරින්ම ඔවුන් වෙත යවනු මැන.

130. තමන්ව අඥාණයෙකු බවට පත් කරන්නෙකු මිස කවුරුන් ඉබ්‍රාහිම්ගේ මාර්ගය අප්‍රිය කරන්නේද? නිශ්චය වශයෙන්ම අපි (ඉබ්‍රාහිම් වන) ඔහුව (මෙ)ලොවෙහි (දූතයෙකු ලෙස) තෝරා ගත්තෙමු. නිශ්චය වශයෙන්ම ඔහු අවසාන (දින)යෙහිද යහපත් අයගෙන් කෙනෙකු (වන්නේ)ය. 131. ඔහුගේ

රබ් ඔහුට ‘මා හට) යටහත් වනු’ යයි කී විට ඔහු ‘විශ්වයේ රබ්හට මම යටහත් වූයෙමි’ යැයි කී මොහොත (මෙතෙහි කරනු) 132. ඉබ්‍රාහිම් සිය පුත්‍රයන්ටද, යෛකුබ් සිය පුත්‍රයන්ටද ‘මාගේ පුත්‍රයින්! නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබට (ඉස්ලාම්) ධර්මය තෝරා ඇත්තේය. එබැවින් ඔබ මුස්ලිම්වරුන් ලෙසින් මිස මරණයට පත් නොවනු’ යයි (එකසේ) අනුශාසනා කළහ.

133. යෛකුබ්ට මරණය පැමිණි මොහොතෙහිට ‘මාගේ පුත්‍රයින්! ම(ගේ මරණය)ට පසු ඔබ කුමක් නමදින්නේද?’ යැයි අසා (එයට) ඔවුන් ‘ඔබගේ දෙවිඳුන්ද ඔබගේ පියවරුන් වන ඉබ්‍රාහිම් ඉස්මායිල් ඉස්හාක්ගේ දෙවිඳුන්ද වන එකම දෙවිඳුන් අපි නමදිමු. තවද අප ඔහුටම යටහත් වන්නේය’ යැයි ඔවුන් කී මොහොත තෙහිදී (යුදෙව්වනි නුඹලාද එහි) ප්‍රස්තුතව සිටියේය.

134. එ(ම ඉහත සඳහන් දූතයන් හා ඔවුන්ගේ පුතුන් යන අ)ය ඉකුත් වී ගිය සමූහයකි. ඔවුන් ඉපැයූ දෙය ඔවුන්ටය. ඔබ ඉපැයූ දෙය ඔබටය. (එබැවින්) ඔවුන් කරමින් සිටිදේ ගැන ඔබ අසනු නොලබයි.

135. ‘ඔබ යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු වන්න. (එවිට) ඔබ යහ මග ලබන්නේය’ යයි ඔවුහු (විශ්වාසිකයන් වන ඔබට) කියති. ‘සෘජු මග නැඹුරු වී සිටින ඉබ්‍රාහිම්ගේ ධර්මයයි (අප පිළිපදි න්නේ)’ යයි ඔබ පවසන්න. තවද ඔහු මුෂරික් කෙනෙකුට නොසිටියේය.

136. ‘අපි අල්ලාහ්වද, අප වෙත පහළ කරන ලද දෙය (වන කුර්ආනය)ද ඉබ්‍රාහිම්, ඉස්මායිල්, ඉස්හාක් හා යෛකුබ් (හා ඔවුන්ගේ) දරුකැළට පහ ළ කරන ලද දෙයද, මුසා හා රීසාට දෙන ලද දෙය (වන තව්රාතය හා ඉන්ජිලය) හා (අනෙකුත් සියළු) දූතයන්ට ඔවුන්ගේ රබ් විසින් දෙනු ලැබූ දේද විශ්වාස කරමු. ඔවුන්ගෙන් කිසි කෙනෙකු අතර අපි හේදයක් නොදක්වමු. තවද අප ඔහුට යටහත් වන්නන්’ යයි (මුහම්මද්!) පවසන්න.

137. ඔබ විශ්වාස කළා සේම ඔවුන්ද විශ්වාස කළේ නම් ඔවුහු යහ මඟ ලබන්නෝය. ඔවුන් (විශ්වාස නොකර) හැරුනේ නම් ඔවුන් සිටින්නේ පිටුපැමේය. එබැවින් ඔවුන් විෂයයෙහි ඔබට අල්ලාහ් සෑහේ. ඔහුම (සියල්ල) අසන්නාය. සර්වඥයාය.

138. අල්ලාහ්ගේ වර්ණය (එය කෙතරම් සුන්දරද). තවද අල්ලාහ්ට වඩා වර්ණයෙන් වඩා අලංකාර වන්නා කවරෙක්ද? තවද අපි ඔහුටම නමදින්නන් වෙමු. 139. '(අල්ලාහ් වන) ඔහු අපගේ හා ඔබගේ රබ් වේ. අපගේ ක්‍රියා අපටය. ඔබගේ ක්‍රියා ඔබටය. තවද අපි ඔහුටම (නැමදුම) සුවිශේෂී කරන් නන් වෙමු.

(කරුණු මෙසේ තිබෙනා අතර) ඔබ අල්ලාහ්ගේ විෂයයෙහි අප සමග තර්ක කරන්නෙහිද?' යයි (මුහම්මද්! ඔවුන්ගෙන්) අසනු. 140. නැතිනම් නිශ්චය වශයෙන්ම ඉබ්‍රාහිම්ට ඉස්මායිල්, ඉස්හාක් හා යෑකුබ් (හා ඔවුන්ගේ) දරුකැළ යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු ලෙස හෝ සිටියේ යැයි ඔබ පවසන්නෙහිද? '(මෙය පිළිබඳව) මැනවින් දන්නේ ඔබද? නැතිනම් අල්ලාහ්ද?' යි අසනු. තමා ළඟ ඇති අල්ලාහ්ගෙන් පැමිණි සාධකය වසන් කරන්නෙකුට වඩා අපරාධකරු කවරෙක්ද? ඔබ කරන දෙයෙහි අල්ලාහ් අනවධාන යෙන් සිටින්නෙක් නොවේ. 141. එ(ම ඉහත සඳහන් දූතයන් හා ඔවුන්ගේ පුතුන් යන අ)ය ඉකුත් වී ගිය සමූහයකි. ඔවුන් ඉපැයූ දෙය ඔවුන්ටය ඔබ ඉපැයූ දෙය ඔබටය. (එබැවින්) ඔවුන් කරමින් සිටිදේ ගැන ඔබ අසනු නොලබති.

142. '(මුස්ලිම්වරුන් වන) ඔවුන් (පෙර මුහුණ ලා) සිටි කිබ්ලාවෙන් ඔවුන්ව හැරෙව්වේ කුමක්ද? 'යි මිනිසුන්ගෙන් අඥාණයින් අසති. 'නැගෙනහිර හා බටහිර අල්ලාහ්ටම හිමිය' යැයි ඔබ කියන්න. ඔහු පැතු අයව යහ මඟ කරා ගෙන යන්නේය. 143. (විශ්වාසවන්තයිනි!) තවද එසේම ඔබ (අන්) මිනිසුන් සාක්ෂි දරන්නන් වනු පිණිස හා (අපගේ) දූතයාද ඔබට

142. '(මුස්ලිම්වරුන් වන) ඔවුන් (පෙර මුහුණ ලා) සිටි කිබ්ලාවෙන් ඔවුන්ව හැරෙව්වේ කුමක්ද? 'යි මිනිසුන්ගෙන් අඥාණයින් අසති. 'නැගෙනහිර හා බටහිර අල්ලාහ්ටම හිමිය' යැයි ඔබ කියන්න. ඔහු පැතු අයව යහ මඟ කරා ගෙන යන්නේය. 143. (විශ්වාසවන්තයිනි!) තවද එසේම ඔබ (අන්) මිනිසුන් සාක්ෂි දරන්නන් වනු පිණිස හා (අපගේ) දූතයාද ඔබට

සාක්ෂි දරන්නෙකු වීම පිණිස, අපි ඔබ මධ්‍යස්ථ සමූහයක් බවට පත් කළෙමු. තවද තම යටි පතුල (එනම් තම පෙර තත්ත්වය වන ප්‍රතිකේෂ්පය) වෙත හැරෙන්නන්ගෙන් කවුරුත් දූතයාව පිළිගන්නේදැයි දැන ගැනීමට හැර (අන් කිසිවක් සඳහා) අපි ඔබ පෙර සිටි කිබ්ලාව වෙතස් නොකළෙමු. එය අල්ලාහ් යහමඟ පෙන්වුවන්ට හැර (අන් අයට) දූවැන්න (බරක්)ය. තවද අල්ලාහ් ඔබගේ විශ්වාසය (එනම් පෙර කිබ්ලාවට කළ සලාතය) අපතේ යවන්නෙකු නොවේ. අල්ලාහ් ඇත්තෙන්ම මිනිසුන්ට ආදරය සෙනෙහස දක්වන්නාය.

144. (මුහම්මද්!) ඔබගේ මුහුණත (වහි පණිවිඩ බලාපොරොත්තුවෙන්) අහස දෙසට හැරී තිබීම අපි ඇත්තෙන්ම දුටුවෙමු. එබැවින් ඔබ තෘප්තියට පත් වන කිබ්ලාව (වන කෘතාව) වෙත ඔබව නිශ්චය වශයෙන්ම අපි (නැවත) හරවන්නෙමු. එනිසා ඔබගේ මුහුණ මස්ජිදුල් හරාම් වෙත හරවන්න. (විශ්වාසවන්තයිනි!) ඔබ සිටි ආකාරයෙන්ම ඒ දෙසට ඔබගේ මුහුණ (ඇතුළු සිරුර) හරවන්න. ඇත්තෙන්ම පුස්තකය දෙනු ලැබූ අය, මෙය ඔවුන්ගේ රබ්ගෙන් පැමිණි සත්‍යය බව දැන ගනු ඇත. ඔවුන් කරන දෙයෙහි අල්ලාහ් අනවධානයෙන් සිටින්නෙක් නොවේ.

145. පුස්තකය දෙනු ලැබුවන්ට (මෙම කිබ්ලාව විෂයයෙහි) සියළු සාධක ඔබ ගෙන ගියද, ඔවුන් ඔබගේ කිබ්ලාව පිළි ගන්නේ නැත්තේමය. ඔබද ඔවුන්ගේ කිබ්ලාව පිළිග න් නෙකුව නැත. ඔවුන්ගෙන් සමහරෙක් තවත් සමහරුන්ගේ කිබ්ලාව පිළිගන්නේද නැත. ඔබට ඥාණයෙන් යමක් පැමිණියාට පසුවද ඔබ ඔවුන්ගේ සිතැඟි පිළිපදින්නේ නම් නිශ්චය වශයෙන්ම එවිට ඔබ අපරාධ කරන්නන්ගෙන් (කෙනෙක්)ය.

146. අප පුස්තකය දුන් අය ඔවුන්ගේ පුකුන්ව වටහා ගන්නා සේ (මුහම්මද් වන) ඔහුව (නිසැකයෙන්) හඳුනා ගනිති. තවද

නිශ්චය වශයෙන්ම ඔවුන්ගෙන් පිරිසක් දැනගෙනම සත්‍යය වසන් කරති. 147. (මෙම) සත්‍යය ඔබගේ රබ්ගෙන්ය. එබැවින් සැක කරන්නන්ගෙන් කෙනෙකු බවට ඔබ නොමවන්න.

148. සෑම කෙනෙකුටම ඔවුන් මුහුණත හරවන කිබ්ලාවක් ඇත. එබැවින් ඔබ යහපත් දෙයෙහි යුහුසුළුව ඉදිරියට යන්න. ඔබ කොතැන සිටියත් අල්ලාහ් ඔබ සියල්ලන්වම (අවසාන දිනයෙහි එක තැනකට) ගෙන එන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියළුම දේ මත බලය ඇත්තාය. 149. ඔබ කොතැන් සිට ගමනකට පිටත් වුවද (සලාතයෙහිදී) ඔබගේ මුහුණත මස්ජිදුල් හරාම් දෙසට හරවන්න. තවද නිශ්චය වශයෙන්ම එය ඔබගේ රබ්ගෙන් පැමිණී සත්‍යයයි. ඔබ කරන දෙයෙහි අල්ලාහ් අනවධානයෙන් සිටින්නෙක් නොවේ. 150. ඔබ කොතැන් සිට ගමනකට පිටත් වුවද (සලාතයෙහිදී) ඔබගේ මුහුණත මස්ජිදුල් හරාම් දෙසට හරවන්න. (විශ්වාසවන්තයිනි!) ඔවුන්ගෙන් අපරාධකරුවන්ගෙන් මිස අන් (මිනිසුන්ගෙන්) ඔබට එරෙහිව කිසි විවාදයක් ඇති නොවීම පිණිස ඔබ සිටි ආකාරයෙන්ම ඒ දෙසට ඔබගේ මුහුණ (ඇතුළු සිරුර) හරවන්න. තවද ඔබ ඔවුන්ට බිය නොවී මටම බිය වන්න. තවද ඔබ මත මාගේ දයාදය පරිපූර්ණ කිරීම පිණිස හා ඔබ යහ මග ලබා ගැනීම පිණිස (එසේ කරන්න) 151. ඔබට අපගේ වැකි පාරායණය කර පෙන්වා ඔබව පවිත්‍ර කර පුස්තකය හා ශොණය ඔබට ප්‍රගුණ කරන හා ඔබ නොදැන සිටි දේද ඔබට උගන්වන එක් දූතයෙකුව ඔබ අතරින්ම ඔබ වෙත අපි යැව්වා සේ (අපගේ සියළු දයාදයන් අපි සම්පූර්ණ කරන්නෙමු) 152. එබැවින් ඔබ මා සිහි කරන්න. මම ඔබ සිහි කරන්නෙමි. තවද මටම කෘතඥවන්න. මා ප්‍රතිකෂේප නොකරන්න.

153. විශ්වාසවන්තයිනි! ඔබ සලාතය මගින් හා ඉවසීම මගින්

උදව් පතන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්නයින් සමගය. 154. අල්ලාහ්ගේ මාර්ගයෙහි සාකච්ඡා වන්නන්ට ඔබ (ඔවුන්) මළවුන් යැයි නොකියනු. එනමුත් (ඔවුන්) ජීවත් වන්නන්ය. නමුත් ඔබට (එය) නොදුන්නේ. 155. බියද, කුසිගින්න වස්තුන්, ජීවිත (වලට හානි ඇති වීම) හා ඵලදව අඩුවීම වැනි දේවලින් අපි ඔබ නිශ්චය වශයෙන්ම පිරික්සුම් කරන්නෙමු. ඉවසීමෙන් සිටින්නන්හට ඔබ සුඛාරංචි පවසන්න. 156. (මුහම්මද්!) ඔවුන් කෙබන්දන්ද යත් ඔවුන්ට යම් විපතක් ඇති වූ විට 'නිශ්චය වශයෙන්ම අපි (අයත් වන්නේ) අල්ලාහ්ටය. තවද නිශ්චය වශයෙන්ම අපි ඔහු වෙතම නැවත යන්නන් වෙමු' යැයිද පවසති. 157. සිය රබ්ගෙන් වූ කරුණාව හා ආශීර්වාද ඔවුන් මතමය. තවද ඔවුන් යහ මග ලැබුවන්ය.

158. නිශ්චය වශයෙන්ම 'සෆා' හා 'මර්වා' (යන කඳු දෙක) අල්ලාහ්ගේ මාර්ගයේ සංකේත අතර වේ. එහෙයින් කවුරුන් (කෛබා නම්) නිවස 'හජ්' හෝ 'උම්රා' කරන්නේද ඔහුට එදෙක අතර 'තවාෆ්' (හෙවත් 'සර්') කිරීමෙහි වරදක් නැත. තවද කවුරුන් යහකියාවක් අමතරව කරන්නේද නිශ්චය වශයෙන්ම අල්ලාහ් ස්තූති වන්නයාය. සියල්ල දන්නාය. 159. නිශ්චය වශයෙන්ම යහමගින් හා පැහැදිලි සාධකයෙන් අපි කුමක් පහළ කළෙමුද එය පුස්තකයෙහි අප (හොදින්) මිනිසුන්ට පැහැදිලි කළ පසුවත් එය වසන් කරන්නේද ඔවුන්ට අල්ලාහ් ශාප කරන්නේමය. තවද (අපගේ අනෙකුත් මැවිලිවලින්) ශාප කරන්නන්ද (ඔවුන්ට) ශාප කරන්නෝය. 160. (තමා කළ මෙම වරදට) සමාව අයැද තමා නිවැරදි කර (තමා වසන් කළ දෙය) පැහැදිලි කරන්නන් හැර (අන් සියල්ලෝම ශාප කරනු ලබන්නෝමය). ඔවුන්ට මම සමාව පිළි ගන්වමි. තවද මා සමාව දෙන්නාය. දයාබරයාය. 161. නිශ්චය වශයෙන්ම

ප්‍රතිකේෂ්ප කර පසුව ප්‍රතිකේෂ්ප කරන්නන් ලෙසින්ම මරණයට පත් වන්නන් වෙත අල්ලාහ්ගේ හා මලාඉකා වරුන්ගේ මෙන්ම මිනිස් වර්ගයාගේ ශාපය ඇත. 162. ඔවුහු එ(ම ශාපයෙ)හි නිරන්තරයෙන්ම රැඳෙති. ඔවුන් කෙරෙන් (නිරයේ) වේදනාව ලිහිල් කරනු නොලැබේ. ඔවුහු අවකාශද දෙනු නොලබති.

163. ඔබගේ දෙවියා එකම දෙවියාය. දයාබර පරම දයාබර ඔහු මිස අන් කිසි දෙවියෙකු නොමැත. 164. නිශ්චය වශයෙන්ම අහස හා පොළොව මැවීමෙහිද, රැ දහවල් මාරු වීමෙහිද, මිනිසුන්ට ප්‍රයෝජන ඇති කරන දෙයින් මුහුදේ ගමන් කරන නෞකාවෙහිද, අල්ලාහ් අහසින් ජලය පහළ කර පොළොව (වියැලී) මරණයට පත් වූවාට පසුව එය (නැවත) පණ ගැන්වීමෙහිද, එහි සතුන් පතුරවා ඇති සැටියෙහිද, සුළඟ (විවිධාකාරයෙන්) මාරු කිරීමෙහි සහ අහස හා පොළොව අතර පාලනය කරනු ලැබ ඇති වළාකුල්වලද කල්පනා කරන්නන්ට (අපගේ) සාධක ඇත.

165. මිනිසුන්ගෙන් ඇතැමුන් (නැමදුමට) අල්ලාහ් හැර අන් සමානයන් පත් කර ගෙන, අල්ලාහ්ව ප්‍රිය කරන්නා සේ එය ප්‍රිය කරන්නෝය. (නමුත්) අල්ලාහ්ගේ ආදරය විෂයයෙහි විශ්වාසවන්තයින් ඉතා දැඩිව සිටින්නන්ය. තවද අපරාධ කළවුන් (අවසාන දිනයෙහි) හිංසනය දකින මොහොතෙහි සියළු බලය අල්ලාහ්ටමය. තවද නිශ්චය වශයෙන්ම දඬුවම් දීමෙහි අල්ලාහ් ඉතා තීව්‍රය යැයි ඔවුන් දැන ගනිති. 166. එවිට (මෙම වැරදි ක්‍රියා පෙන්වා) අනුගමනය කරනු ලැබුවෝ දඬුවම දකිමින් අනුගමනය කළවුන්ගෙන් ඇත් වෙති. තවද ඔවුන් අතර (ලොවෙහි තිබූ) සබඳතා බිඳී ගියේය. 167. 'අපට (නැවත වරක් ලොවට) ආපසු යෑමක් තිබුනේ නම් ඔවුන් (දූන්) අපෙන් ඇත් වන්නාක් මෙන් අපිද ඔවුන්ගෙන් ඇත් වන්නෙමු' යැයි (අනුගමනය

කළ) ඔවුහු කියති. මෙලෙසම අල්ලාහ් ඔවුන්ගේ කියා ඔවුන්ට පසුතැවිල්ලක් ලෙසින් පෙන්වන්නේය. තවද ඔවුන් නිරයෙන් පිටවන්නෝද නොවෙති.

168. මිනිසුනි! පොළොවෙහි ඇති දෙයින් අනුමත වූ හොඳ දෙය අනුභව කරන්න. තවද ඡාතාන්ගේ පියමං අනුගමනය නොකරන්න. නිශ්චය වශයෙන්ම ඔහු ඔබගේ ප්‍රකට සතුරාය.

169. (ඡාතාන් වන) ඔහු ඔබට අණ කරන්නේ නරක දෙයත්, නිර්ලජ්ජී දෙයත් හා ඔබ නොදන්නා දේත් අල්ලාහ් මත (ගොතා) පැවසීමත්ය. 170. 'අල්ලාහ් පහල කළ දේ පිළි පදින්න' යැයි ඔවුන්ට කියනු ලැබුව හොත් 'නැත! අපගේ පියවරුන්ගෙන් කුමක් අප දැන ගත්තෙමුද එයම අපි පිළිපදිමු' යැයි කියති.

ඔවුන්ගේ පියවරුන් කිසි දෙයක් නොදන යහ මග නොලැබුවත් ලෙස සිටියද (එවිටත් මොවුහු අන්ධව එලෙසින්ම අනුගමනය කරතිද?) 171. (මෙසේ සත්‍යය) විශ්වාස නොකරනවුන්ට නිදසුන කෑ ගැසීම හා අඬ ගැසිල්ල හැර අන් කිසිවක් ශ්‍රවනය නොකරනවුන් (හෙවත් තිරිසනුන්) අමතන එඬෙරාගේ (නිදසුන) වැනිය. ඔවුන් බිහිරිය. ගොළිය. අදය. එහෙයින් ඔවුහු කිසිසේත් (සත්‍යය) දැන නොගනිති.

172. විශ්වාසවන්තයින්! අප ඔබට දුන් දෙයින් හොඳ දෙය අනුභව කරන්න. අල්ලාහ්වම ඔබ නමදින්නේ නම් ඔහුටම ස්තූතිවන්ත වන්න. 173. ඔබට අල්ලාහ් (අනුභවයට) තහනම් කර ඇත්තේ (හලාල් ක්‍රමයට කපන නොලද හා ඉබේ) මැරුණු දේ, රුධිරය, උරු මාංශ, අල්ලාහ් නොවන දේ නමින් මරණ ලද දේ යන දේවල්ය. එබැවින් පව් නොකරන්නෙකු ව හා සීමාව නොඉක්මවන්නෙකු ව සිටියදී මෙම (තහනම් කළ) දෙය (කෑමේ) නොවැළැක්විය හැකි තත්ත්වයක් යමෙකුට ඇති වුවහොත් එවිට (එය අනුභව කිරීම) ඔහුට වරදක් නැත. තවද

නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නාය. දයාබරයාය.

174. නිශ්චය වශයෙන්ම පුස්තකයෙන් අපි කුමක් පහල කළෙමුද එය වසන් කර සුළු මිළකට අලෙවි කරන්නන් ඔවුන් ගින්න හැර (අන් කිසිවක්) කුසෙහි අනුභව නොකරති. තවද ඔවුන් සමග අල්ලාහ් පරලොව දිනයේදී කථා නොකරන්නේය. එමෙන්ම ඔවුන්ව පවිත්‍ර කරන්නේද නැත. තවද ඔවුන්ට හිංසාකාරී දඬුවම්ද තිබේ. 175. සෘජු මඟ වෙනුවට වැරදි මාර්ගයද, සමාව වෙනුවට දඬුවමද මිළදී ගත්තෝ මොවුහුය. එබැවින් ඔවුන්ව ගින්නට ගොදුරු වුවද කම් නැත යැයි) මත ඉවසෙව්වේ කුමක්ද?

176. මෙය (ඔවුන්ට සිදු වූයේ) නිශ්චය වශයෙන්ම අල්ලාහ් පුස්තකය සත්‍යය මගින් පහළ කළ දේ ඔවුන් (පසුව සැඟවූ) නිසාය. තවද නිශ්චය වශයෙන්ම පුස්තකයේ විෂමතා ඇති කළවුන් (සත්‍යයෙන්) දුරස්ථු හේදයකම සිටියි.

177. නැගෙනහිර හා බටහිර දෙසට මුහුණ හැරවීම (පමණක්) කුසල් කිරීමක් වනු නොමැත. එනමුත් කුසල් කරන්නා කවරෙක්ද යත් කවුරුන් අල්ලාහ්වද, අවසාන දිනයද, මලාඉකාවරුන්ද, පුස්තකයන්ද, දූතයන්ද විශ්වාස කර ඥාතීන්ටද, අනාථයින්ටද, දුගීන්ට හා මගීන්ටද යාවකයන්ට හා (වහළුන්) නිදහස් කිරීමට (තම) වස්තුව කෙරෙහි කැමැත්ත තිබෙන විටම එය වැය කර සලාතය ඉටු කර සකාතය දෙන්නේද ඔවුන්ද, ගිවිසුමක් ඇති කළේ නම් එය ඉටු කරන්නන් හා දුගී බවෙහිද රෝගී බවෙහිද දුෂ්කර තත්ත්වයෙහිද ඉවසිලිව සිටින්නන්ය. සත්‍යවත් තයින් මොවුන්මය. බියබැතියන්ද මොවුන්මය.

178. විශ්වාසවන්තයිනි! ඝාතණය කරනු ලැබුවන් විෂයයෙහි පලි ගැනීම ඔබ මත අනිවාර්ය කර ඇත. නිදහස් කෙනෙකු වෙනුවට නිදහස් කෙනෙකුවද, වහලෙකු වෙනුවට වහලෙකුවද, ස්ත්‍රියක් වෙනුවට ස්ත්‍රියක්ද පලි ගනු ලැබිය යුතුය. (ඝාතණය

කළවුන්ගෙන්) කවරෙකුට හෝ (ඝාතණය කරනු ලැබූ පාර්ශවයේ සිටින) සිය සහෝදරයා ගෙන් යම් දෙයක් සමා කරනු ලැබුවහොත් (කළ යුත්තේ) හොඳ දෙය පිළිපැදීමය. තවද (ඝාතකයා විසින් ඝාතණය කරනු ලැබූ පාර්ශවයේ සිටින සමාව දුන්) ඔහුට වන්දිය සාධාරණ ලෙස ගෙවීම (ඝාතකයාගේ වගකීමකි). මෙය ඔබගේ රබ්ගෙන් වූ ලිහිල් කිරීමක් හා කරුණාවක් වේ. මෙයට පසුව කවරෙක් සීමාව ඉක්මවන්නේද ඔහුට හිංසාකාරී දඬුවම් ඇත.

179. නුවණැතියනි! ඔබට පලි ගැනීමෙහි ජීවිත (රැකීම) ඇත. මෙමගින් ඔබ ඔබව රැක ගත හැකිය. 180. ඔබගෙන් කෙනෙකුට මරණය පැමිණි මොහොතෙහි ඔහු යමක් (ඔහුගේ දේපළින්) අත් හැර තිබුනේ නම් දෙමව්පියන්ට හා ඥාතීන්ට සාධාරණව එය (අවසන්) කැමැත්ත කිරීම අනිවාර්ය කරනු ලැබ ඇත. මෙය බියබැතියන්ගේ වගකීමකි. 181. කවරෙකු එයට (මරණානුශාසනයට) සවන් දීමෙන් පසුවත් එය (නොකියන ලද ආකාරයට) මාරු කරන්නේද එහි පාපය එය මාරු කළවුන්ටමය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නාය. සියල්ල දෙන්නාය. 182. කෙනෙකු අනුශාසනා කරන්නා ගෙන් වරදක් හෝ පවක් (සිදු වී යැයි) බිය වී ඔහු ඔවුන් අතර සමාදානය ඇති කළේ නම් ඔහුට කිසිදු පවක් නැත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නාය. දයාබරයාය.

183. විශ්වාසවන්තයිනි! ඔබ (අල්ලාහ් කෙරෙහි) බියබැතියන් වීම සඳහා ඔබට පෙර (විසුචන්ට) නියම කළාක් මෙන් ඔබටද උපවාසය නියම කරනු ලැබී ඇත. 184. ගණිත ලද ඇතැම් දිනයන්හි (ඔබ උපවාසය රකින්න). එහෙයින් ඔබෙන් කෙනෙකු (එවිට) රෝගී යෙකුව හෝ ගමනෙහි යෙදී සිටියහොත් (ඔහුට උපවාසය අත්හැරිය හැකිය). අත්හැරී සංඛ්‍යාව වෙනත් දිනයෙහි ගණන් කිරීම විශ්වාසිකයන්ගේ වගකීමයි. එයට ශක්තිය

නොමැත්තන්ට දුගීන්හට ආහාර දීම අනිවාර්ය (ප්‍රතිකාරය) වන්නේය. තවද කවුරුන් වැඩියෙන් (උපවාස) යෙදෙන්නේද එය ඔහුට යහපත්ය. තවද ඔබ දැන සිටියේ නම් උපවාසය රැකීමම ඔබට (වඩාත්) යහපත්ය. 185. රමළාන් (මස) කෙබන්දක්ද යත් (එමසෙහි) මිනිසුන්ට යහමග පෙන්වන්නක් ලෙසද සෘජු මග පැහැදිලි කිරීමක් හා (අසත්‍යයෙන් සත්‍යය) වෙන් කර පෙන්වන්නක්ද වන කුර්ආනය පහළ විය. එහෙයින් ඔබෙන් කවරෙකු මෙම මස ලබන්නේද ඔහු උපවාසය රැකීම මැනවි. එහෙයින් ඔබෙන් කෙනෙකු (එවිට) රෝගියෙක්ව හෝ ගමනෙහි යෙදී සිටියහොත් (ඔහුට උපවාසය අත්හැරිය හැකිය). අත්හැරී සංඛ්‍යාව වෙනත් දිනයෙහි ගණන් කිරීම විශ්වාසිකයන්ගේ වග කීමයි. ඔබට අල්ලාහ් පහසුවම පතන්නේය. (එය මිස) ඔහු ඔබට අසීරුතාවය නොපතන්නේය. ඔබ (රමළාන්) පරිපූර්ණ කිරීමටද ඔබට යහ මග පෙන්වූ හෙයින් ඔබ ඔහු උත්කෘෂ්ට කිරීමට හා කෘතඥවීම පිණිසය.

186. (මුහම්මද්!) මාගේ ගැත්තන් ඔබ වෙතින් මා පිළිබඳ ඇසුවහොත් නිශ්චය වශයෙන්ම (මා ඔවුන්ට ඉතා) සමීපව සිටින්නෙකි (යැයි ඔවුන්ට පවසන්න). එක් අමතන්නෙකු මා ඇමතු (ප්‍රාර්ථනා කළ) විට ඔහුගේ ඇමතුටම මා පිළිතුරු දෙමි. එබැවින් ඔවුන් මා විශ්වාස කර මටම ප්‍රාර්ථනා කරනු මැනව. (එවිට) ඔවුන් යහමගට පත් විය හැකිය. 187. උපවාස (කාල)යේ රාත්‍රියෙහි ඔබගේ බිරිඳ සමග සංසර්ගයේ යෙදීම ඔබට අනුමත කර ඇත. ඔබ ඔවුන්ට වස්ත්‍රයක් හා ඔවුන් ඔබට වස්ත්‍රයක් වෙති. (විශ්වාසවන්තයිනි!) ඔබ ඔබගේම සිතට දෝහි වෙමින් සිටීම අල්ලාහ් දැන ගත්තෙහිය. එබැවින් (ඔබගේ) සමාව අයැදීම ඔහු පිළි ගෙන, ඔබට සමාවද දුන්නෙහිය. එහෙයින් ඔවුන් සමග එක් වී අල්ලාහ් ඔබට නියම කර ඇති දෙය සොයා ගන්න. තවද

ඔබට (රාත්‍රිය නම්) කළු නූලෙන් (අළුයම) නම් සුදු නූල පැහැදිලි වන තෙක් ඔබ ආහාර පාන ගන්න. ඔබ මස්ජිදයෙහි රැඳී සිටියදී ඔවුන් සමග එක් නොවන්න. මෙය අල්ලාහ්ගේ සීමාවන්ය. එබැවින් එයට සමීප නොවන්න. මිනිසුන් බියබැති වීම පිණිස අල්ලාහ් සිය වචන මෙසේ පැහැදිලි කරයි. 188. ඔබ අතර වලංගු නොවන ආකාරයෙන් ඔබගේ දේපළ පරිභෝජනය නොකරන්න. තවද ඔබ දැනගෙනම (අත්) මිනිසුන්ගේ වස්තුවලින් කොටසක් සාපරාධී ආකාරයෙන් අනුභව කිරීම උදෙසා නිළධාරීන් වෙත එය (අල්ලස් ලෙසින්) ගෙන නොයන්න.

189. (මුහම්මද්!) ඔවුන් ඔබගෙන් සඳ පිළිබඳව අසති. එය හජ් හා මෙන්ම මිනිසුන්ට හෝරාවන් පෙන්වන්නකි යැයි පවසන්න. (තවද) ඔබ නිවෙස්වලට පසු පසින් පැමිණීම යහපත් ක්‍රියාවක් නොවේ. එනමුත් කවරෙක් බියබැති වන්නේද යහක්‍රියා කරන්නේ ඔහුමය. නිවෙස්වලට එහි ද්වාරයෙන්ම පිවිසෙන්න. තවද අල්ලාහ්ට බිය වන්න. (එවිට) ඔබ ජය ලබනු ඇත. 190. ඔබ සමඟ සටන් වදින්නන් සමඟ ඔබද අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදින්න. තවද සීමාව නොඉක්මවන්න. (මන්ද යත්) නිශ්චය වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ප්‍රිය නොකරයි. 191. ඔබ ඔවුන් යුධ පිටියේ දුටු තැනෙහිම ඝාතණය කරන්න. ඔබව ඔවුන් පිට කළ ආකාරයට ඔබද ඔවුන්ව පිට කරන්න. (මිනිසුන් අතර) කලහ ඇති කිරීම ඝාතණයට වඩා (නපුරු බවින්) දැඩිය. (එනමුත්) මස්ජිදුල් හරාමයෙහි ඔවුන් ඔබ සමඟ සටන් වදින තුරු ඔබ ඔවුන් සමඟ සටන් නොවදින්න. ඔවුන් (එහි) ඔබත් සමඟ සටන් කළේ නම් ඔබ ඔවුන්ව ඝාතණය කරන්න. ප්‍රතිකෂේප කරන්නන්ගේ කුලිය (ඔවුන්ට ලැබෙන්නේ) මෙලෙසය. 192. ඔවුන් (යුධ කිරීමෙන්) ඉවත්වූ වහොත් අල්ලාහ් නිශ්චය වශයෙන්ම සමාව දෙන්නාය. දයාබරයාය. 193. කළහ

සන්සිඳි' අල්ලාහ් ට බලය නතු වන තුරු ඔබ ඔවුන් සමඟ සටන් වදින්න. තවද කළහකාරීන්ට මිස වෙනකෙකුට හානියක් නොකරන්න.

194. පිවිතුරු මසට සම වන්නේ තවත් පිවිතුරු මසකි. තවද ගෞරවනවිත දූය (එහි ගෞරවය කෙලසුවහොත් එයද පෙරලා) පලි ගන්නකි. එබැවින් කවරෙකු (ඔබ සමඟ යුධ කිරීමෙන්) ඔබ මත සීමාව ඉක්මවූයේද ඔහු ඔබ මත සීමාව ඉක්මවූ ආකාරයටම ඔබද ඔහු මත සීමාව ඉක්මවන්න. තවද අල්ලාහ්ට බියබැති වන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් බියබැතියන් සමගය.

195. අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්න. ඔබගේ අත් විනාශයෙහි නොදමන්න. තවද යහකියා කරන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් යහකියා කරන්නන්ව ප්‍රිය කරයි.

196. තවද අල්ලාහ් වෙනුවෙන් හජ් හා උමීරා පරිපූර්ණ කරන්න. ඔබ (ඉහරාම් පැළඳ සිටියදී එය ඉටු කළ නොහැකි ආකාරයට) වළක්වනු ලැබුවහොත් 'හද්යු' (නම් ගව එළඳුවන්)වලින් (ඔබට ප්‍රතිකර්මය වන්නේ) ඔබට පහසු වන දෙයක්ය. තවද 'හද්යු' එහි ස්ථානයට ළඟා වන තෙක් ඔබ (ඉහරාමයෙන් මිඳෙන්නට) ඔබගේ හිස මුඩු නොකරන්න. ඔබගෙන් කවරෙකු හෝ රෝගියෙකුට සිටියේ නම් හෝ ඔහුගේ හිසෙහි හිරිහැර දෙයක් තිබේ (ඔහු මුඩු ගැමේ නියමිත වේලාවට පෙරම ඔහු මුඩු ගැවේ නම් දින තුනක්) උපවාස රැකීම නැතිනම් (දුගින් සය දෙනෙකුට ආහාර) දන් දීම හෝ 'නුසුක්' (හෙවත් එළඳවෙකු මරා එය දන්) දීම (යන කරුණුවලින් එකක් ඔහුට අනිවාර්ය වන්නේ)ය. (තවද ඔබ කුමකින් වළක්වනු ලැබුවේද එයින්) ඔබ නිර්භිය වී (ඔබගෙන්) කවරෙකු හෝ උමීරා නිමා කිරීම මගින් හජ්හි කාල සීමාව තෙක් (ඉහරාම් නොමැතිව) භුක්ති වින්දේ නම් 'හද්යු' (ප්‍රතිකර්ම) වලින් ඔහුට පහසු

දෙයක් ඔහුට අනිවාර්යය. කවරෙකු එය නොලැබුවේද, හජ්හි දින තුනක් උපවාස කිරීම හා ඔබ (ඔබගේ ප්‍රදේශවලට) ආපසු හැරීමට පෙර තවත් දින හතක් උපවාස කිරීම අනිවාර්යයි. එය පරිපූර්ණ දින දහයකි. මෙය කවරෙකුගේ පවුල මස්ජිදුල් හරාමිහි නොසිටින්නේද ඔවුන් සඳහාය. තවද ඔබ අල්ලාහ්ට බිය වන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දරුණු යැයි දැන ගනු. 197. හජ් (ඉටු කිරීමෙහි කාලය) නියමිත මාස කිහිපයකි. එහිදී කවරෙකු (ඉහරාම් පැළඳීම මගින්) හජ් අනිවාර්ය කර ගත්තේද සංසර්ගයේ යෙදීමද පාප කිරීම හා තර්ක කිරීම හජ්හි (කළ) නොයුතුය. ඔබ හොදින් යමක් කළේ නම් එය අල්ලාහ් දන්නේය. තවද ඔබ (හජ් සඳහා) පොදිය සුදුනම් කර ගන්න. සුදුනම් කරන ලද පොදියෙහි ඉතා උසස්ම දෙය බියබැතිවෙයි. තවද නුවණැත්තනි! ඔබ මටම බිය වන්න.

198. (හජ් ගමනේදී) ඔබ (වෙළෙඳුම් කර එමගින්) ඔබගේ රබ්ගෙන් වූ සෞභාග්‍යයන් සොයා ගැනීමෙහි ඔබට වරදක් නැත. තවද අරගාත් (නම් ස්ථානයේ) සිට (ආපසු) හැරුණේ නම් 'මෂ්අරිල් හරාම්' (නම් මුස්තලිආවෙ)හි ඔබ අල්ලාහ්ව සිහි කරන්න. ඔහු ඔබට යහ මග පෙන්වූ නිසාද ඔහුව සිහි කරන්න. නිශ්චය වශයෙන්ම ඔබ එයට පෙර නොමග ගියවුන්ගෙන් (කෙනෙකුවම) සිටියෙහිය. 199. පසුව (අන්) මිනිසුන් (මුස්දලි ආවෙත් මිනාවට) හැරෙන්නාක් මෙන් ඔබද හැරෙන්න. තවද ඔබ අල්ලාහ්ගෙන් සමාවද අයදින්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නාය. දයාබරයාය. 200. ඔබ හජ් වන්දනා කාරියන් ඉටු කළේ නම්, ඔබ ඔබගේ පියවරුන් සිහි කරන්නාක් මෙන් හෝ එයටත් වඩා තීව්‍රව අල්ලාහ් සිහි කරන්න. 'අපගේ රබ්! (අපගේ කොටස) අපට ලොවෙහි(ම) දෙනු මැන' යයි කියන්නෝද මිනිසුන් අතර වෙති. එමෙන්ම ඔවුන්ට අවසාන

(දින) යෙහි කිසිදු පංගුවක් නොමැත. 201. 'අපගේ රබ්! (මෙ) ලොවෙහි යහපතද එලොවෙහි යහපතද අපට දෙනු මැනවි. තවද නිරයේ වේදනාවෙන්ද අප රැක ගනු මැන' යැයි පවසන්නන්ද ඔවුහු අතර වෙති. 202. තමන් උපයා ගත් දෙයින් (පරිපූර්ණ) පංගුවක් ඇත්තේ මොවුන්ටය. තවද ගණන් ඇසීමෙහි අල්ලාහ් ඉතා යුහුසුඵය. 203. (මිනාවේ සිටින විට) ගණිත ලද දින (තුනෙහි) අල්ලාහ් ව සිහි කරන්න. කවරෙකු හෝ දින දෙකෙන් ඉක්මන් (වී එයින් පිට) වුනේ නම් ඔහු මත කිසි පවක් නැත. කවරෙකු හෝ (තුන්වන දින තෙක්) ප්‍රමාද වුවද ඔහු මත(ද) කිසි පවක් නැත. මෙය අල්ලාහ් ට බිය වන්නන්ට අයත් වේ. තවද ඔබ අල්ලාහ් ට බිය වන්න. නිශ්චය වශයෙන්ම ඔබ ඔහු වෙතම එක් රැස් කරනු ලබන්නේය යැයි දැන ගන්න.

204. මෙලොව ජීවිතය ගැන කවරෙකුගේ වචනය ඔබ විශ්මයට පත් කළේද, එවන් සමහරෙක් මිනිසුන් අතර සිටිති. තවද ඔහුගේ සිතේ තිබෙන දේ මත අල්ලාහ්ව සාක්ෂියක් (බවට) පත් කරයි. (නමුත් ඔහු සත්‍යය වසන් කිරීමට) දැඩිව තර්ක කරන්නෙකුය. 205. (පසුව) ඔහු ඔබගෙන් හැරී ගිය විට (පො)ලොවෙහි කලබල ඇති කිරීමට හා ගොවිතැන හා පරම්පරාව විනාශ කිරීමට එහි උත්සාහ කරයි. තවද අල්ලාහ් කලබල (කිරීම) ප්‍රිය නොකරයි. 206. ඔහුට 'අල්ලාහ්ට බියබැති වන්න' යැයි කියනු ලැබූ විට ඔහුව පාපය (කරන්නට අණ කිරීම) මගින් (ඔහුගේ) උඩගුකම ඔහුව ග්‍රහණය කර ගනී. එබැවින් නිරයම ඔහුට සෑහේ. තවද එය නවාතැන් අතරින් ඉතා නරකය. 207. අල්ලාහ්ගේ තෘප්තිය සොයා තමාවම පූජාකරන්නන්ද (හෝ පුදන්නන් ද) මිනිස්සු අතර වෙති. (මෙවැනි) ගැත්තන්ට අල්ලාහ් (තම) සෙනෙහස දක්වන්නේය.

208. විශ්වාසවන්තයිනි! ඔබ ඉස්ලාමයෙහි පරිපූර්ණයෙන්

ඇතුළු වන්න. තවද ශාතාන්ගේ පියමං අනුගමනය නොකරන්න. නිශ්චය වශයෙන්ම ඔහු ඔබට පැහැදිලිම සතුරාය.

209. ඔබ වෙත පැහැදිලි සාධක පැමිණියාට පසුවද ඔබ (සත්‍යය මගින්) ගිලිහෙන්නේ නම් නිශ්චය වශයෙන්ම අල්ලාහ් බලසම්පන්න යාය. ඥාණාන්විතයාය යැයි දැන ගන්න.

210.(ඔවුන්විනාශවේයන)කරුණතීන්දුකරතිබියදී අල්ලාහ්(ගේ දඬුවම) හා මලාඉකාවරු වළාකුළු සෙවනැල්ලෙන් ඔවුන් වෙත පැමිණීම හැර (අන් දෙයක්) ඔවුන් බලාපො රොත්තු වන්නේද? තවද (සෑම) දෙයක්ම අල්ලාහ් වෙතම හරවනු ලබන්නේය.

211. කොපමණ පැහැදිලි සාධක අප ඔවුන්ට දුන්නෙමුදැයි (මුහම්මද්) ඔබ ඉස්රායේල්ගේ දරුවන්ගෙන් අසන්න. තවද අල්ලාහ්ගේ දයදය තමන් වෙත පැමිණියාටත් පසුව කවුරුත් එය වෙනස් කරන්නේද (ඔහුට) දඬුවම් කිරීමෙහි නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඉතා දරුණුය.

212. ප්‍රතිකෂේප කරන්නන්ට (මෙ) ලොව ජීවිතය අලංකාර කරනු ලැබී ඇත. (එබැවින්) ඔවුන් විශ්වාසව න්තයින්ට සරදම් කරන්නෝය. (නමුත්) බියබැතියන් අවසාන දිනයෙහි (සිටින්නේ තත්ත්වයෙන්) ඔවුන්ටත් ඉහලින්ය. තවද අල්ලාහ් තමා සිතන්නන්ට අසීමිතව (සියළු සෞභාග්‍යයන්) දෙන්නේය.

213. (ආරම්භයේදී) මිනිස්සු (සියල්ලන්ම) එකම ජනකොටසක් ලෙසින් සිටියෝය. පසුව සුබාරංචි පවසන්නන් හා අවවාද කරන්නන් ලෙසින් දූතයන් යවා, කුමන දෙයෙහි මිනිසුන් මතභේද ඇති කළේද එහි ඔවුන් අතර තීන්දු දීම පිණිස (දූතයන් වන) ඔවුන් සමග සත්‍යය මගින් පුස්තකයන් ඔහු පහළ කළේය. තවද තමා වෙත පැහැදිලි සාධක පැමිණියාට පසුව තමන් තුළ ඇති ඊර්ෂ්‍යාව නිසා එය දෙනු ලැබුවන් මිස (අන් කිසිවෙක්) එහි මතභේද ඇති කළේ නැත. සත්‍යයෙන් ඔවුන් කුමන

දෙයෙහි මතහේද ඇති කර ගත්තෝද එය කෙරෙහි තමාගේ අනුමැතියෙන් විශ්වාසවත්කයින්ට අල්ලාහ් මඟ පෙන්වයි. තවද අල්ලාහ් තමා පැතු අය සෘජු මඟ කරා ගෙන යන්නේය. 214. ඔබට පෙර විසුවන්ට ඇති වූ හා සමාන තත්ත්වයන් ඔබටද ඇති නොවී තිබියදී (පහසුවෙන්) ස්වර්ගයට ඇතුල් විය හැකිය යයි ඔබ සිතන්නෙහුද? විශ්වාසිකයන් හා (ඔවුන් වෙත යවනු ලැබූ අපගේ) පණිවිඩකරු (පවා සලිත වී) 'අල්ලාහ්ගේ පිහිට (පැමිණෙන්නේ) කවදදැයි?' පවසන තරමට ඔවුහු දරිද්‍රයෙන් හා ගැහැටෙන් පරීක්ෂණය කරනු ලැබුවෝය. (එවිට) 'දූනගනු! අල්ලාහ්ගේ පිහිට ඉතා සමීපයෙන් ඇත්තේය' යයි ඔවුන් පවසනු ලැබුවෝය'

215. 'කුමක් වියදම් කළ යුතුදැ?'යි ඔවුහු ඔබෙන් අසති. යහපත් දෙයින් ඔබ වියදම් කරන දෙය දෙමව්පියන්ටද, ශ්‍රෝතීන්ටද, අනාථයින්ටද, දුගීන්ට හා මගීන්ටද අයත්ය. තවද යහපතින් ඔබ කුමක් කළද එය පිලිබඳව අල්ලාහ් සියල්ල දන්නාය. 216. සටන් කිරීම, එය ඔබට අප්‍රිය වූවද, එය ඔබට නියම කරන ලදී. තවද යම් දෙයක් ඔබට යහපත් (දෙයක්)ව තිබියදී ඔබ (එය) පිළිකුල් කළ හැක. එමෙන්ම තවත් ඇතැමක් ඔබට අයහපතක්ව තිබියදී ඔබ (එය) ප්‍රිය කළ හැකිය. (එබැවින් යහපත හා අයහපත ගැන) අල්ලාහ් දන්නේය. ඔබ නොදන්නෙහුය.

217. ගෞරවාන්විතමාසය ගැන එනම් එහි යුධ කිරීම ගැන ඔවුන් ඔබගෙන් අසති. 'එම මාසයෙහි සටන් කිරීම (පාපයෙන්) දූවැන්තය. (නමුත්) අල්ලාහ්ගේ මාර්ගයෙන් හා මස්ජිදුල් හරාමයට ඇතුල් වීමෙන් මිනිසුන්ව වැළැක්වීමද, ඔහුව ප්‍රතිකෂේප කිරීමද, එහි වසන්තන්ව එයින් පිටමං කිරීමද, අල්ලාහ් වෙත (පාපයෙන්) අති දූවැන්තය. තවද ඝාතණයට වඩා කලහ ඇති කිරීම (පාපයෙන්) අති දූවැන්තය' යැයි (මුහම්මද්)

ඔබ පවසන්න. (ප්‍රතිකේෂ්ප කරන්නන් වන) ඔවුන් (ඔබව ඉස්ලාමයෙන් බැහැර කිරීමට) පොහොසත් වූවේ නම් ඔබගේ ධර්මයෙන් (ප්‍රතිකේෂ්පය වෙත) ඔබව හරවන තෙක්ම ඔබ සමග යුධ කරමින්ම සිටිති. තවද ඔබගෙන් කවරෙකු හෝ ධර්මයෙන් බැහැර වී ඔහු ප්‍රතිකේෂ්ප කරන්නෙකු ලෙසින්ම මරණයට පත් වන්නේද ලොවේ හා අවසාන (දින)යෙහි තම (යහ)ක්‍රියා අවලංගු වූවන් ඔවුන්මය. ඔවුහු නිරයේ වැසියෝය. ඔවුන් එහි සදාකල් රැඳෙන්නවුන්ය. 218. නිශ්චය වශයෙන්ම විශ්වාස කර පසුව සංක්‍රමණය (හිජ්‍රත්) කර අල්ලාහ් ගේ මාර්ගයේ යුධ කරන්නන්ට ඔවුන්ම අල්ලාහ්ගේ කරුණාව (ලැබෙතියි) අපේක්ෂා කරන්නන්ය. අල්ලාහ් සමා කරන්නාය. දයාබරයාය.

219. (මුහම්මද්!) මත්පැන් හා සුදුව ගැන ඔවුහු ඔබගෙන් අසති. එම දෙකෙහිම ලොකු පවක් හා මිනිසාට ඇතැම් ප්‍රයෝජනද ඇත. (නමුත්) එදෙකෙහිම පව එහි ප්‍රයෝජනයට වඩා අති දූවැන්නය. තවද කුමක් වියදම් කළ යුතු දැයි ඔවුහු ඔබගෙන් අසති. '(ඔබ වියදම් කළ යුත්තේ) අතිරික්ත දෙය' යැයි ඔබ පවසන්න. මෙලෙසම අල්ලාහ් සාධක පැහැදිලි කරයි. (එමගින්) ඔබ සිතා බලා වටහා ගන්නට හැකිය. 220. (මෙලෙසින් ඔබ) ලොවෙහි හා එලොවෙහි (යතාර්ථය වටහා ගත හැකිය). ඔවුහු අනාර්ථයින් ගැනද ඔබගෙන් අසති. (මුහම්මද්) 'ඔවුන්ට සෙත සැලසීම යහපත්ය. (වියදමෙහි) ඔබ ඔවුන් සමග එක් වූයේ නම් (ඔවුන්) ඔබගේ සොහොයු රන්ය. ප්‍රගතිශීලීන් වෙතින් කලහ ඇති කරන්නන් කවුරුන්දැයි අල්ලාහ් වෙන්ව හඳුනන්නේය' යැයි පවසන්න. අල්ලාහ් සිතුවේ නම් ඔබට අසීරු කරනු ඇත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් බලසම්පන්නය. ඥාණාන් විතය.

221. (අල්ලාහ්ට යමෙක් සම කරන) මුෂ්රික් ස්ත්‍රීන්ව ඔවුන් විශ්වාස කරන තෙක් ඔවුන්ව විවාහ නොකරන්න. (මන්ද

යන්) මුණරික් ස්ත්‍රියෙකු ඇය (රුව, ධනය වැනි දෙයින්) ඔබව විශ්මයට පත් කළද ඇයටත් වඩා විශ්වාස කරන වහල් ස්ත්‍රියක් උසස්ය. තවද මුණරික් පුරුෂයින් ඔවුන් විශ්වාස කරන තෙක් ඔවුන්ට (විශ්වාසවන්ත ස්ත්‍රීන්ව) විවාහ කර නොදෙන්න. (මන්ද යත්) එක් මුණරික් කෙනෙකු ඔහු ඔබව පුද්ගලයට පත් කළත් ඔහුට වඩා විශ්වාස කරන වහලෙකු උසස්ය. (මුණරික් වන) ඔවුහු නිරය වෙත (ඔබ) කැඳවත් නෝය. තවද අල්ලාහ් ඔහුගේ අනුමැතියෙන් ස්වර්ගය හා (ඔහුගේ) ක්ෂමාව වෙත කැඳවත් නේය. තවද ඔහුගේ සාධක මිනිසුන්ට ඔහු මෙසේ පැහැදිලි කරයි. ඔවුන් (මෙමගින්) උපදෙස් ලබා ගත හැකිය.

222. (මුහම්මද්!) තවද මාසික ඔසප් වීම ගැන ඔවුහු ඔබගෙන් අසති. 'එය අපවිත්‍රයකි. එබැවින් මාසික ඔසප් වීමේ කාලයෙහි ඔබ ස්ත්‍රීන්ගෙන් ඇත් වී සිටින්න. ඔවුන් පවිත්‍ර වන තෙක් ඔවුන්ට සමීප නොවන්න. ඔවුන් පවිත්‍ර වූයේ නම් අල්ලාහ් ඔබට අණ කර ඇති ආකාරයට ඔවුන් වෙත යන්න' යැයි පවසන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාව අයැදින්නන් ප්‍රිය කරන්නේය. තවද පවිත්‍රවන්තයන්වද (ඔහු) ප්‍රිය කරන්නේය

223. ඔබගේ ස්ත්‍රීන් ඔබට අයත් වගා බිම්ය. එබැවින් ඔබගේ වගා බිමට ඔබ කැමති පරිදි යන්න. තවද ඔබ වෙනුවෙන් (යහපතද) පෙරටු කරන්න. තවද ඔබ අල්ලාහ්ව බියබැති වන්න. නිශ්චය වශයෙන්ම ඔබ ඔහුව (දිනෙක) හමුවන්නන් යැයි දෑන ගන්න. (මුහම්මද්!) විශ්වාසවන්තයින්ට සුබාරංචි පවසන්න.

224. තවද ඔබ කුසල් කිරීමටද, (අල්ලාහ්ට) බියබැති වීමටද, මිනිසුන් අතර සමාදානය ඇති කිරීමටද (ඔබ අල්ලාහ්ගේ නාමයෙන් කළ) ඔබගේ දිවුරුම අල්ලාහ්ව බාධාවක් නොකර ගන්න. තවද අල්ලාහ් සවන් දෙන්නාය. සියල්ල දන්නාය.

225. ඔබගේ දිවුරුම් කිරීමෙහි (ඇති) නිෂ්ඵල දේ වෙනුවෙන්

අල්ලාහ් ඔබව (වරදට) නොඅල්ලයි. එනමුත් ඔබගේ සිත උපයා ගත් දෙය මගින්ම ඔහු ඔබව (වරදට) අල්ලා ගන්නේය. අල්ලාහ් සමා කරන්නාය. ඉවසා දරා ගන්නාය. 226. සිය බිරියන් වෙත (සංසර්ගයේ යෙදෙන්නට) දිවුරුම් දුන්නවුන්ට සිව් මසක් මඟ බැලීම තිබේ. ඔවුන් නැවත පැමිණියේ නම් නිශ්චය වශයෙන්ම අල්ලාහ් (ඔහුව) සමා කරන්නාය. දයාබරයාය. 227. ඔවුන් 'තලාක්' (හෙවත් දික්කසාද) කිරීම මතම ස්ථිර වූයේ නම් (එය එසේම සිදුවේ). නිශ්චය වශයෙන්ම අල්ලාහ් සවන්දෙන්නාය. සමනාව දන්නාය. 228. තවද තලාක් දෙනු ලැබූ ස්ත්රීන් තමන් වෙනුවෙන් 'කුරූ' (එනම් මාසික ඔසප් වීම) තුනක් මඟ බලයි. ඔවුන් අල්ලාහ්ව හා අවසාන දිනය විශ්වාස කරන්නන්ව සිටියේ නම් ඔවුන්ගේ ගර්භාෂයෙහි අල්ලාහ් මවා ඇති දෙය වසන් කිරීමට ඔවුන්ට අනුමැතිය නැත. (තවද නැවත හරවා ගත හැකි තලාක් දුන්) ඔවුන්ගේ ස්වාමීන් සමාදනය පැතුවේ නම් එ(ම මඟ බැලීමේ කාල සීමාවෙහි) නැවත කැඳවා ගැනීමට ඔවුහු වඩාත් සුදුස්සෝය. (ස්ත්රීන් වන ඔවුන් කළ යුතු වගකීම්) ඔවුන් මත තිබෙන්නාක් මෙන් ඔවුන්ට (ඔවුන්ගේ රබ් කළ යුතු දේ)ද පිළිවෙලින් තිබේ. (නමුත්) පුරුෂයින්ට (ස්ත්රීන් වන) ඔවුන්ටත් වඩා තරාතිරමක් තිබේ. තවද අල්ලාහ් බලසම්පන්නයාය. ශ්‍රෝණාන්විතයාය.

229. (නැවත හරවා ගත හැකි) තලාකය දෙවතාවකි. පසුව (තුන්වන තලාකය නොදී) වළක්වා ගැනීමට හෝ (තුන්වන තලාකය දී) හොඳකාරව අත් හැරිය යුතුය. අල්ලාහ්ගේ සීමා ඉටු කිරීමට නොහැකි වනු ඇත යැයි ඔවුන් දෙදෙන බිය වුවහොත් මිස ඔබ (ඔබගේ බිරියන් වන) ඔවුන්ට දුන් දෙයින් (ආපසු) ගැනීමට අනුමැතිය නැත. ඔවුහු දෙදෙනා අල්ලාහ්ගේ සීමාව ඉටු නොකරති යැයි ඔබ බිය වූනේ නම් (තමාව විවාහ

ගිවිසුමෙන් ඉවත් කරන්නට) ඇය දුන් වන්දියෙහි ඔවුන් දෙදෙනා මත වරදක් නැත. මේ අල්ලාහ් ගේ සීමාවන්ය. එබැවින් එය නොඉක්මවන්න. තවද කවුරුන් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවන්නේද ඔවුන් අපරාධකාරයින්ය. 230. ඔහු ඇයට තලාක් දුන්නේ නම් එයින් පසුව ඇය තවත් පුරුෂයෙකු ව විවාහ කර (සංසර්ගයේ යෙදේ)න තෙක් ඔහුට ඇය (නැවත විවාහ කිරීමට) අනුමැතිය නැත. පසුව (දෙවැන්නා වන) ඔහුද ඇයට තලාක් දී (ප්‍රථම ස්වාමියා හා මැය වන) මොවුන් දෙදෙන අල්ලාහ්ගේ සීමාව ඉටු කිරීමට සිතුවේ නම්□ නැවත හැරීම ඔවුන් වෙත වරදක් නැත. මේ අල්ලාහ්ගේ සීමාවන්ය. දූත ගන්නා සමූහයාට ඔහු එය (මෙලෙසින්) පැහැදිලි කරන්නේය. 231. ඔබ (ඔබගේ) බිරියට (නැවත හරවා ගත හැකි) තලාකය දී ඔවුන් ඔවුන්ගේ කාලසීමාවටද අවතීර්ණ වූයේ නම්, ඔබ ඔවුන්ව හොඳකාරව (තලාක් නොදී) වළක්වා ගන්න. නැති නම් (ඔවුන්ට පරිපූර්ණ තලාකය දී) ඔවුන්ව අත් හරින්න. (නමුත්) ඔබ සීමාව ඉක්මවී (ඔවුන්ට) හිංසා කිරීමට (එසේ) වළක්වා නොගන්න. කවුරුන් මෙසේ කරන්නේද ඔහු තමාටම අපරාධ කර ගත්තේය. තවද අල්ලාහ් ගේ සාධක සරදමට නොගන්න. ඔබ මත අල්ලාහ් කළ දයාදය හා ඔබට ඔහු කුමක් මගින් උපදෙස් කරන්නේද එම ඥාණයෙන් හා පුස්තකයෙන් පහල කළ දේ මෙනෙහි කරන්න. අල්ලාහ් ට බියබැති වන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියළු දේ පිලිබඳ සියල්ල දන්නාය යැයිද දැනගන්න.

232. ඔබ ස්ත්‍රීන්ට තලාක් දී ඔවුන් ඔවුන්ගේ (ඉද්ද) කාලසීමාවට (පූර්ණ ලෙසින්) මුහුණ දුන් විට ඔවුන් තමන් තෘප්තියට (ප්‍රිය කරන) පුරුෂයින් විවාහ කර ගැනීම නොවළක්වන්න. ඔබගෙන් කවරෙකු අල්ලාහ්ව හා අවසාන දිනය විශ්වාස කරන්නේද ඔවුහු මෙමගින් උපදෙස් කරනු ලබන්නෝය. මෙය ඔබට ඉතා

පවිත්‍ර හා සුවිශුද්ධ වන්නේය. තවද අල්ලාන් දන්නේය. ඔබ නොදන් නෙහුය. 233. (තම දරුවන්ට තම බිරිඳ මගින්ම) කිරි පෙවීම පරිපූර්ණ කිරීම පතන අය (ස්වාමී පුරුෂයා) වෙනුවෙන් මව්වරු සිය දරුවන්ට වසර දෙකක් පිරිපුන්ව කිරි පොවති. (කිරි පොවන කාල සීමාවෙහි) ඔවුන්ට හොඳකාරව ආහාර පාන දීම හා ඔවුන්ට වස්ත්‍ර දීම පියා මත (වගකීමක්) වේ. කිසි කෙනෙකු තමාට හැකි දෙය මිස (අන් දෙයක් මගින්) අපහසුවට පත් කරනු නොලබයි. එක් මවෙකු සිය දරුවා හේතුවෙන් හෝ එක් පියෙකු සිය දරුවා හේතුවෙන් පීඩාවට පත් කරනු නොලබයි. (දරුවාගේ පියා මරණයට පත් වූයේ නම් ඔහුගේ) උරුමක්කාරයින් මත (වගකීමද) මෙසේමය. දෙමව්පියන් දෙදෙනා සාකච්ඡා කර (දරුවාට) කිරි අමතක කරවන්නට සිතුවේ නම් (එසේ කිරීමෙහි) ඔවුන් දෙදෙනා මත වරදක් නැත. ඔබ (කිරි මව්වරුන් මගින්) ඔබගේ දරුවාට කිරි පෙවීමට සිතුවීම් (ඔවුන්ට) ඔබ දෙන දෙය හොඳකාරව භාර දුන්නේ නම් (එසේ කිරීම) ඔබ මත කිසි වරදක් නැත. තවද ඔබ අල්ලාන්ට බියබැති වන්න. නිශ්චය වශයෙන්ම අල්ලාන් ඔබ කරන දෙය බලන්නාය යැයිද දැන ගන්න.

234. ඔබගෙන් කවරෙකු තම බිරිය මරණයෙන් විශෝ වන්නේද (ඔහුගේ බිරියත් වන) ඔවුහු තමා වෙනුවෙන් සිව්මසක් හා දින දහයක් මඟ බලති. ඔවුන්ගේ (ඉද්ද) කාලසීමාවට (පූර්ණ ලෙසින්) මුහුණ දුන් විට හොඳකාරව ඔවුන් සඳහා කරන විෂයෙහි (අලංකාරය හා විවාහ කර ගැනීම වැනිදේ හි) ඔබ මත කිසි වරදක් නැත. අල්ලාන් ඔබ කරන දෙය පිළිබඳ සංවේදියාය. 235. ඔබ (ඉද්දවේ සිටින) ස්ත්‍රීන්ට විවාහ යෝජනා කිරීම (සංඥා මගින්) පැහැදිලි කිරීමෙහි හෝ (එය) ඔබේ සිතෙහි සඟවා තැබීමෙහි වරදක් නැත. (මන්ද යත්) ඔවුන්ව ඔබ නිශ්චය

වශයෙන්ම (හදවතින්) සිහිකිරීම ගැන අල්ලාහ් දන්වේය. නමුත් (ඉද්ද කාලයේදී සංඥා මගින්) හොඳකාර වදන් පවසමින් මිස රහසින් ඔවුන් සමග (විවාහ) ගිවිසුම් ඇති නොකරන්න. තවද නියම කරන ලද දෙය (වන ඉද්ද කාලය) එහි (අවසාන) කාලය ලබන තුරු ඔබ විවාහ ගිවිසුම අදිටන් නොකරන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබගේ සිතේ ඇති දෙය දන්වේය යැයි දනගන්න. එබැවින් ඔබ ඔහු විෂයයෙහි ප්‍රවේශම් වන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නාය. ඉවසා දරා ගන්නාය යැයි දන ගන්න. 236. (ඔබ විවාහ කළ) ස්ත්‍රීය ස්පර්ශ නොකරන හෝ මහරය නිර්ණය නොකර හෝ ඔවුන්ට ඔබ තලාක් දුන්නෙහි නම් එහි ඔබට වරදක් නැත. හොඳකාකරව භුක්ති විදීමක් ලෙස ධනවතුන්ට ඔවුන්ගේ ප්‍රමාණයද, දුගීන්ට ඔවුන්ගේ ප්‍රමාණයද දී ඔවුන්ව භුක්ති විඳවන්න. (තවද මෙය) යහකියා කරන්නන් මත වගකීමකි. 237. (ඔබ විවාහ කළ) ස්ත්‍රීන්ට ඔවුන් ඔබ ස්පර්ශ කිරීමට පෙර ඔබ ඔවුන්ට මහර් නිර්ණය කර තිබියදී ඔබ තලාක් දුන්නේ නම් ඔවුන් සමා කර (එම මහරය අත් හැර) දමන්නේ නම් හෝ විවාහ ගිවිසුම කවුරුත් අතෙහි ඇත්තේද ඔහු සමාව දුන්නේ නම් හැර ඔබ නිර්ණය කළ මහරයෙන් (එම ස්ත්‍රීන්ට) අඩක් (හිමි)ය. (නමුත්) ඔබ සමා වීම බියබැතිබවට වඩාත් සමීපය. ඔබ අතර ත්‍යාගශීලී බවින් කටයුතු කිරීමට අමතක නොකරන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දෙය බලන්නාය.

238. (පස්වේල) සලාතයද මධ්‍යස්ත (සලාතය වන අසර්) සලාතයද රැක ගන්න. තවද (සලාතයේදී) අල්ලාහ් ට අවනත වන්නන්ව සිට ගන්න. 239. (එනමුත් සතුරන්ගේ හේතුවෙන් සන්සුන්ව සලාතය ඉටු කළ නොහැකි යැයි) බිය වුනේ නම්, ඔබ සක්මන් කරමින් හෝ (වාහනයක) ගමනේ යෙදෙමින්

සිටින්නන්ව (එය ඉටු කරන්න). පසුව ඔබ නිර්භිය වී නම් ඔබ නොදැන සිටි දෙය ඔහු ඔබට ඉගැන්වූ නිසා ඔබ අල්ලාහ්ව සිහි කරන්න. 240. ඔබගෙන් කවරෙකු තම බිරිය මරණයෙන් වියෝ වන්නේද ඔහු සිය බිරියන් සඳහා වසරකට (සෑහෙන) වියදම් දී (නිවසින්) පිට නොකරන්නට (තම උරුමක්කාරයින්ට) අවසන් උපදෙස් කළ යුතුයි. (එනමුත්) ඔවුන්ම පිට වී හොඳකාරව තමා සඳහා කරන (අලංකාරය හෝ විවාහය වැනි) දෙයෙහි ඔබ මත කිසි වරදක් නැත. තවද අල්ලාහ් බලසම්පන්නය. ශොණාන්විතයාය. 241. තවද තලාක් කරනු ලැබූ ස්ත්‍රියට (ඇය ඉද්ද රකින කාලයෙහිදී) හොඳකාරව වියදම (ලබා ගැනීමේ අයිතිය ඇයට) ඇත. (මෙසේ කිරීම) බියබැතියන්ට වගකීමකි. 242. ඔබ වටහා ගැනීම පිණිස අල්ලාහ් සිය වැකි ඔබට මෙසේ පැහැදිලි කරන්නේය.

243. (මුහම්මද්!) ඔවුන් දහස් ගනනින් සිටියදී මරණයට බිය වී තම ගම්බිම් හැර පිටවූවන් ඔබ නොදුටු වේහිද? අල්ලාහ් ඔවුන්ට 'ඔබ මරණයට පත් වනු' යැයි පැවසුවේය. (ඔවුන් මරණයට පත් වූ) පසුව අල්ලාහ් ඔවුන්ට (නැවතත්) පණ දුන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් මිනිසුන් මත අතිශයින්ම ආශීර්වාද කරන්නෙකි. එනමුදු මිනිසුන් අතරින් බොහෝ දෙනෙක් (අල්ලාහ්ට) කෘතඥනොවෙති. 244. (විශ්වාසවන්තයින්!) අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබ සටන් කරන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නේය. සියල්ල දන්නාය යැයි දැන ගන්න. 245. අල්ලාහ්ට අලංකාර ණය දෙන්නා කවරෙක්ද? එවිට ඔහු එය කිහිප ගුණයකින් වැඩි කරන්නේය. තවද අල්ලාහ් ඇතැමුන්ට (නොදී) මිට මොළවා ගන්නේය. ඔහු (තවත් ඇතැමුන්ට අත්ල) දිග හරින්නේය. තවද ඔබ ඔහු වෙතම හරවනු ලබන්නාහුය.

246. (මුහම්මද්!) මුසාට පසුව (පැමිණි) ඉස්රායෙල්ගේ

දරුවන් ගෙන් සිටි ගෞරවනීය පිරිස ඔබ නොබැලුවෙහිද? ඔවුන් ඔවුන්ගේ දූතයාට 'අපට රජෙකු යවන්න (එවිට) අල්ලාහ්ගේ මාර්ගයේ යුධ කරන් නෙමු' යැයි කී විට 'ඔබට යුද්ධය අනි වාර්ය වූ විට ඔබ යුධ නොකරන්නන්ව විය හැකියැ' යි ඔහු කීය. (එයට) ඔවුහු 'අප අපගේ ගමෙන් හා දරුවන්ගෙන් පිට කරනු ලැබුවන්ව සිටියදී අප යුධ නොකර සිටින්නට අපට කුමක්(සිදු වී)ද?' යැයි කීවෝය. (නමුත්) සටන් කිරීම නියම කරනු ලැබූ විට ඔවුහුගෙන් සුළු පිරිසක් හැර (අන් අය) පිටුපා ගියෝය. තවද අල්ලාහ් අපරාධ කරන්නන් පිලිබඳ සියල්ල දන්නාය. 247. 'ඔබට තාලෑන්ව රජෙකු ලෙසින් නිශ්චය වශයෙන්ම අල්ලාහ් එවා ඇත' යැයි ඔහු කීවේය. (එයට) ඔවුන් 'ඔහුටත් වඩා පාලනයට අපිම සුදුස්සන් වෙමු. තවද ඔහුට (පාලනය සඳහා) වස්තුවද දෙනු ලැබී නැත. (මෙසේ තිබියදී) අප මත පාලනය කිරීම ඔහුට කෙසේ (සුදුසු) වන්නේද?' යැයි පැවසුවෝය. 'නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔහුව ඔබ මත (පාලනය කිරීමට) තෝරා ගෙන (ඔබටත් වඩා යුධ) උපාය හා ශරීර (ශක්ති)ය ඔහුට අධික කර ඇත. තවද අල්ලාහ් ඔහු සිතු කෙනාට ඔහුගේ පාලනය දෙන්නේය. තවද අල්ලාහ් විශාලය. සියල්ල දන්නාය. 248. (පසුව ඔවුන් මොහුගේ පාලනයට සලකුණක් ඇසූ විට) 'නිශ්චය වශයෙන්ම මොහුගේ පාලනයට සලකුණ නම් ඔබගේ රබ්ගෙන් වූ සන්සුන් බවක් හා මූසාගේ හා හාරූන්ගේ පෙළපත් අත්හල දෙයින් ඉතිරිව තිබෙන දෙය ඇති පෙට්ටගම මලාඉකාවරු එය දරා සිටියදී එය ඔබ වෙත පැමිණීමය. ඔබ විශ්වාසවන්තයි න්ව සිටින්නේ නම් ඔබට මෙහි සාධක ඇත' යැයි ඔහු පැවසුවේය.

249. තාලෑන් සිය සේනාව සමග පිටත් වූ විට 'නිශ්චය වශයෙන්ම අල්ලාහ් එක් ගඟක් මගින් ඔබව පරීක්ෂා කරන්නෙක්ය.

එබැවින් කවුරුන් එයින් පානය කරන්නේද ඔහු මගෙන් කෙනෙකු නොවේ. කවුරුන් එයින් අනුභව නොකරන්නේද ඔහු මගෙන් කෙනෙකි. නමුත් කවරෙකු (දෝතින්) අල්ලක් (පමණක් පානය සඳහා) ගන්නේද (ඔහුත් මගෙන් කෙනෙකි) යැයි ඔහු කීවේය. (නමුත්) ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර (අන් අය) එයින් (අල්ලකටත් වඩා) පානය කළෝය. (තාලුන් වන) ඔහු සහ ඔහු සමග සිටි අය එය පසු කර ගිය විට 'අද දින ජාලුන් හා ඔහුගේ සේනාව සමඟ (සටන් කිරීමට) අපට කිසි ජවයක් නැත' යැයි (පමණට වඩා පානය කළ) ඔවුහු කීහ. නිශ්චය වශයෙන්ම තමා අල්ලාහ් හමු වන්නන්ය යැයි තීර ලෙසින් විශ්වාස කළවුන්, 'කොපමණ සුළු පිරිස් විශාල පිරිස් (පෙර) අභිබවා ඇත්තෝද?' යැයි කීවෝය. තවද අල්ලාහ් ඉවසිලිවන්නයින් සමඟය.

250. ඔවුන් ජාලුන් හා ඔවුන්ගේ පිරිස් මුහුණට මුහුණලා හමුවූ විට 'අප රබ්! අපට ඉවසිල්ල දෙනු මැන. තවද අපගේ පාද ස්ථිර කරනු මැන. තවද ප්‍රතිකෂේප කරනවුන්ට එරෙහිව අපට උදව් කරනුද මැන' යැයි කීහ. 251. පසුව ඔවුහු අල්ලාහ්ගේ අනුමැතියෙන් ඔවුන්ව පරාජය කළෝය. තවද දවුද් ජාලුන්ව ඝාතණය කළේය. (පසුව) අල්ලාහ් ඔහුට (රාජ්‍ය) පාලනය හා ඥාණය දී තමා සිතන දෙයින් ඔහුට ඉගැන්වූයේය. තවද මිනිසුන් ඇතැමෙක්ව තවත් ඇතැමුන් මගින් අල්ලාහ් නොවැළැක් වූයේ නම් ලොව විනාශ වී යනු ඇත. නමුත් අල්ලාහ් ලෝවැසියන් කෙරෙහි දයාව ඇත්තාය.

252. මේවා අල්ලාහ්ගේ වැකිවේ. අපි ඔබට එය සත්‍යය මගින් පාරායණය කරන්නෙමු. තවද නිශ්චය වශයෙන්ම ඔබ දූතයන්ගෙන් (කෙනෙකි)ය. 253. එම දූතයින්ව, අපි ඔවුන්ගෙන් ඇතැමෙක්ව තවත් ඇතැමුන්ට වඩා උතුම් කළෙමු. අල්ලාහ් (ඔවුන් සමඟ) කථා කළ අයද ඔවුහු අතර සිටිති. තවත් ඇතැමුන්ව

ඔහු තත්වයෙන් උසස් කළේය. තවද මර්යම්ගේ පුත්‍රයා ඊසාට පැහැදිලි සාධකය දී සුවිශුද්ධ ආත්මය (වන ජ්වර්ල) මගින් සහය දැක්වූයේය. තවද අල්ලාහ් (යහමඟ පෙන්නීමට) සිතුවේ නම් (එම දූතයින් වන) ඔවුන්ට පසු පැමිණි අය, ඔවුන් වෙත පැහැදිලි සාධක පැමිණියාට පසුවත් කලහ නොකරන්නට ඇත. එනමුත් ඔවුහු මතභේද ඇති කළෝය. එබැවින් ඔවුන් අතර විශ්වාස කළවුහුද සිටිති. තවද ඔවුන් අතර ප්‍රතිකේෂප කළවුහුද සිටිති. තවද අල්ලාහ් (යහමඟ පෙන්නීමට) සිතුවේ නම් ඔවුන් කලහ නොකරන්නට ඇත. එනමුත් අල්ලාහ් පැතුදේ ඔහු කරන්නේය.

254. විශ්වාසවන්තයිනි! කිසිදු ගනුදෙනුවක් මිත්‍රත්වයක් හෝ මැදිහත් වීමක් නැති දිනය එළඹීමට පෙර අප ඔබට දුන් දෙයින් වියදම් කරන්න. තවද ප්‍රතිකේෂප කරන්නන්, ඔවුන්ම අපරාධකරුවෝ වෙති. 255. නිත්‍ය ජීවියා හා සද පවතින්නා වන අල්ලාහ් වන ඔහු හැර අන් දෙවියෙකු නැත. ඔහුට නිදිකිරා වැටීමක් හෝ නිදාගතවීමක් හෝ නොමැත. අහස්ගැබෙහි හා පොළොවෙහි ඇති සියළු දෑ සතු ඔහුටමය. කවුරුත් නම් ඔහුගේ අනුමැතිය නොමැතිව ඔහු අඛියස (අන් කෙනෙකු වෙනුවෙන්) මැදිහත් වන්නේද? ඔවුන්ට ඉදිරියේ මෙන්ම පසුපස ඇත්තේ කුමක්දැයි ඔහු දන්නේය. ඔහුගේ සිතැඟි අනුව මිස ඔහුගේ දැනුමෙහි ඇති කිසිවක් ඔවුන් සම්පූර්ණයෙන්ම වටහා ගන්නේ නැත. ඔහුගේ 'කුර්සියියු' (නම් සිහසුන) අහස හා පොළොව සිසාරා පැතිර පවතී. එය රැකීම ඔහුට අසීරු කරුණක් නොවේ. ඔහු උත්කාෂ්ඨය. දවැන්තය' 256. (ඉස්ලාම්) ධර්මයෙහි කිසිදු බලකිරීමක් නැත. (ඇයිද යත්) දුර්මාර්ගයෙන් සෘජු මඟ නිශ්චය වශයෙන්ම පැහැදිලි වී ඇත. එබැවින් කවුරුත් 'තාගුත්' (නම් සාතාන්)ව ප්‍රතිකේෂප කර අල්ලාහ්ව විශ්වාස කරන්නේද ඔහු

නිශ්චය වශයෙන්ම කැඩී නොයන සවිමත් කඹයක් ග්‍රහණය කර ගත්තේය. තවද අල්ලාන් සවන්දෙන්නාය. සර්වඥ යාය. 257. අල්ලාන් විශ්වාසවන්තයින්ගේ රැකවලාය. ඔවුන්ව අඳුරින් ආලෝක යට ඔහු නික්මවන්නේය. තවද ප්‍රතිකෂේප කරන්නන්, ඔවුන්ගේ රැකවලා 'තාගුත්' වේ. ඔහු ඔවුන්ව ආලෝකයෙන් අඳුරට නික්මවන්නේය. ඔවුහු නිරයේ වැසියෝය. ඔවුන් එහි සදකල් රැඳෙන්නවුන්ය.

258. (මුහම්මද්!) අල්ලාන් තමාට පාලනය දී ඇති හෙයින් (උඩගු වී) ඉබ්‍රාහිම් සමඟ ඔහුගේ රබ්ගේ විෂයයෙහි තර්ක කළහු (වන නම්රූද්)ව ඔබ නුදුටුවෙහිද? 'මා ජීවමාන කර මරණයට පත් කරන්නාම මගේ රබිය' යැයි ඉබ්‍රාහිම් කී විට ඔහු, 'මමද ජීවත් කරවමි, මරණයටද පත් කරමි' යැයි (අවඥාවෙන්) කීවේය. (පසුව) ඉබ්‍රාහිම් 'එසේ නම්, අල්ලාන් ඉරු නැගෙනහිරෙන් ගෙන එන්නේය. ඔබ (හැකි නම්) එය බටහිරින් ගෙනෙනු' යැයි කීවේය. එවිට ප්‍රතිකෂේප කළ ඔහු (කිසි පිළිතුරක්) නොමැතිව ගල් ගැසූ නේය. තවද අල්ලාන් අපරාධකාර පිරිසට යහමඟ නොපෙන්වන්නේය.

259. නැත්නම් පියසි එය මත කඩා වැටුනු (ජනසුන්‍ය වූ) ගම්මානයක් අසලින් ගිය කෙනෙකු (ඔබ දුටුවෙ හිද?) එය දෑක ඔහු 'මෙ(ම ගම්මාන) ය මරණයට පත් වූවාට පසුව අල්ලාන් එය ජීවමාන කරන්නේ කෙසේද?' යැයි ඔහු පැවසුවේය. එබැවින් ඔහුව අල්ලාන් වසර සියයක් මරණයට පත් කර, පසුව නැගිටවූයේය. (පසුව අල්ලාන්) 'ඔබ කොපමණ කලක් (මෙහි) රැඳී සිටියේදැයි?' ඔහු විමසූ වේය. (එයට) ඔහු, 'දහවලක් හෝ දහ වලින් මඳක් මම මෙහි රැඳී සිටියෙමි' යැයි කීවේය. 'එසේ නොවේ. ඔබ වසර සියයක් මෙහි රැඳී සිටියෙහුය. වෙනස් නොවී තිබෙන ඔබගේ ආහාර පාන දෙස බලන්න. තවද, (මරණයට පත්ව ඇති)

කොටඵවා දෙසද බලන්න. (මෙසේ කරනු ලැබුවේ) ඔබව මිනිසුන්ට සාධකයක් ලෙස පත් කිරීමටය. තවද (කොටඵවාගේ) ඇටකටුට එය අප කෙසේ (පෙර තිබූ ආකාරයට) එක් කර පසුව එයට අප මාංශ පළඳවන්නේ කෙසේදැයි බලනු' යැයි කීවේය. (එසේ කරනු ලැබූ පසු) 'නිශ්චය වශයෙන්ම අල්ලාහ් සෑම දෙයක් මතම බලය ඇත්තාය. ඥාණාන්විතයාය යැයි මම දැන ගත්තෙමි' යැයි ඔහු කීය. 260. 'මගේ රබ්! ඔබ මළවුන් කෙසේ (නැවත) පණ ගන්වන්නේදැයි?' ඉබ්‍රාහිම් කී මොහොත (මෙනෙහි කරනු. එවිට අල්ලාහ් වන) ඔහු 'ඔබ විශ්වාස නොකළේහිද?' යි ඇසුවේය. 'නැත්තේ නොවේ. නමුත් (මා ඇසුවේ) සිත සන්සුන් වීමටය' යැයි ඔහු කීවේය. 'එසේ නම් ඔබ පක්ෂීන් සිව් දෙනෙකු ගෙන (හීලෑ කිරීම මගින් ඔවුන්) ඔබ වෙත නැඹුරු කර (පසුව එම පක්ෂීන් කැබලිවලට කපා මිශ්‍ර කර) ඒවායේ කොටසක් සෑම කන්දක් මතම තබා, පසුව එය කැඳවන්න. (එවිට) එය ඔබ වෙත ඉක්මනින් පැමිණේ. නිශ්චය වශයෙන්ම අල්ලාහ් බලසම්පන්නයාය. ඥාණාන්විතයාය බව දැන ගනු' යැයි ඔහු කීවේය.

261. තම ධනය අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නන්ගේ නිදසුන එක් බීජයක නිදසුන මෙනි. එය කරල් හතක් පැළ කර එම සෑම කරලකම බීජ සියයක් ඇත. තවද අල්ලාහ් තමා පතන්නන්ට (මෙයටත් වඩාද) වැඩි කර දෙන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අති විශාලයාය. සර්වඥ යාය. 262. කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයෙහි සිය ධනය වියදම් කර, පසුව තමා වියදම් කළ දෙය කියා පෑම හෝ හිංසා කිරීමෙන් (එය) ලුහුනොබදින්නේද, ඔවුන්ට ඔවුන් ගේ රබ් වෙත ඔවුන්ගේ කුලිය තිබේ. තවද ඔවුන්ට කිසිදු වකිතයක් නැත. තවද ඔවුන් දුක් වන්නේද නැත. 263. යහපත් වචන හා

සමාව දීම (වනාහී), හිංසා කිරීම මගින් (එය) ලුහුබඳින දන් දීමටත් වඩා උසස්ය. තවද අල්ලාහ් වූවමනා නොමැත් තාය. ඉවසා දරන්නාය. 264. විශ්වාසවන්තයිනි! අල්ලාහ් හා අවසාන (දින)ය විශ්වාස නොකර, මිනිසුන්ට පෙන්වීම සඳහා තම ධනය (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වියදම් කරන්නා (තම දනය නිෂ්ඵල කරගන්නාය. එ)සේ ඔබද ඔබගේ දනය කියා පෑම හා හිංසා කිරීම මගින් නිෂ්ඵල කර නොගන්න. එබැවින් ඔහුගේ නිදසුන ලෙස්සන පර්වථයක් බඳුය. එය මත වැලි (පිරී) තිබේ. එවිට එහි දූඩි වර්ෂාවක් ඇති වී එය කිසිත් නැති පර්වථයක් බවට පත් කර දූම්මේය. ඔවුන් ඉපැයූ දෙයින් කිසිවක් මත ඔවුන් ශක්තිය නොදරති. තවද ප්‍රතිකේෂ්ප කරන ජනයින්ට අල්ලාහ් යන මඟ පෙන්වන්නේ නැත.

265. අල්ලාහ්ගේ සන්තෘප්තිය සොයමින් හා සිතේ ස්ථිරබවකින් තම ධනය අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නන්ට නිදසුන නම් එක් උස් තැනෙක ඇති වතුයායක නිදසුන මෙනි. එයට විශාල වර්ෂාවක් ඇති වී (එය) එහි ඵලදාව දෙගුණයක් දෙන්නේය. එයට විශාල වර්ෂාවක් ඇති නොවුවද පොදු ගැසීමම එයට සෑහෙන්නේය. තවද අල්ලාහ් ඔබ කරන දේ බලන්නාය. 266. ඔබගෙන් කෙනෙකු ඔහුට ඉදිවලින් සහ මිදිවලින් යුක්ත වූදා එහි පහළින් ගංගා ගලා යන හා එහි ඔහුට සියළු (වර්ගයේ) පළතුරු ඇත්තාවූද වතුයායක් තිබී, බලහීන දරුවන්ද ඔහුට සිටිනාතර ඔහුට මහළු විය ඇති වී එම වතුයායට ගිනි කුණාටුවක් ඇති වී එය පිලිස්සී යෑම ඔහු ප්‍රිය කරනු ඇතිද? අල්ලාහ් ඔබ කල්පනා කර වටහා ගනු පිණිස ඔබට මෙසේ (සිය) සාධක පැහැදිලි කරන්නේය.

267. විශ්වාසවන්තයිනි! ඔබ ඉපැයූ දෙයින් හා අප ඔබට පොළොවෙන් පිට කරන දෙයින් වියදම් කරන්න. එයින් නරක

දෙය වියදම් කිරීමට ඔබ නොසිතන්න. (මන්ද යත් එය ඔබට දෙනු ලැබුවහොත්) දැස වැසූ ලෙසින් හැර ඔබ එය ගන්නෙක්ව නැත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් වුවමනා නැත්තය. ප්‍රශංසා හිමියාය. 268. සාතාන් ඔබට දුගී බව සහතික කර නිර්ලජ්ජ ක්‍රියා කිරීමට ඔබ පොළඹවන්නේය. තවද අල්ලාහ් ඔහුගෙන් වන සමාව හා ආශීර්වාදය සහතික වෙයි. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අති විශාලයාය. සර්වඥයාය. 269. ඔහු පැතුවන්ට ඥාණය දෙන්නේය. තවද කවුරුත් ඥාණය දෙනු ලබන්නේද ඔහු අනේක යහපත දෙනු ලැබුවේය. නැණවතුන් හැර (අන් අය මෙමගින්) උපදෙස් නොලබයි.

270. වියදම් කරන දෙයින් ඔබ කුමක් වියදම් කළෙහිද, ඔබ භාර වන දෙයින් කුමක් භාර වූයේද නිශ්චය වශයෙන්ම එය ගැන අල්ලාහ් මනාව දන්නේය. තවද අපරාධකරුවන්ට උදව් කරන්න වූත් නැත්තේමය. 271. දන් දීම ඔබ ප්‍රසිද්ධියේ කළහොත් එය හොඳය. එමෙන්ම එය දුගීන්ට ඔබ (අනුන්ගෙන්) සඟවා (රහසින්) දුන හොත් ඔහු ඔබට ඉතා යහපත්ය. තවද එය ඇතැම් පාප ක්‍රියා(වල විපාකය) ඔබ වෙතින් ඉවත් කරයි. අල්ලාහ් ඔබ කරන දෙය හොඳින් දන්නේය. 272. ඔවුන් නිසි මග පත් කිරීම (පිළිබඳ වගකීම ඇත්තේ) ඔබ මත නොවේ. අල්ලාහ් තමා පතන්නන් නිසි මග ගමන් කරවන්නේය. යහපත් දෙයින් ඔබ කුමක් වැය කළෙහි (එය) ඔබටම (ප්‍රයෝජන වන්නේ)ය. තවද අල්ලාහ්ගේ ගෞරවනීය මුහුණු පතා මිස වැය නොකරන්න. යහපත් දෙයින් ඔබ කුමක් වැය කළෙහි ද එය පූර්ණ ලෙසින් ඔබට (ආපසු) දෙනු ලැබෙනු ඇති අතර ඔබ (කිසිසේත්) අපරාධයක් කරනු නොලබති. 273. (සඳකා හා සකාත්) වැනි දන් අල්ලාහ්ගේ මාර්ගයෙහි සීමා කරනු ලැබ සිටින දුගීන්ට හිමිය. (සිය ලෞකික අවශ්‍යතාවයන් සඳහා) ලොව සංචාරය කිරීමට ඔවුහු හැකියාව

නොලබති. (නමුත් අනුන්ගෙන් කිසි උපකාරයක් නොඉල්ලන ඔවුන්ගේ ස්වාභිමාන) වර්යාව නිසා ඔවුන් ධනවතුන් යැයි නොදන්නා අය සිත (ඔවුන්ට කිසිවක් නොදෙ)ති. ඔවුන්ගේ ලක්ෂණවලින් ඔබ ඔවුන් හඳුනා ගන්නෙහිය. ඔවුහු (කිසි සේත්) මිනිසුන්ගේ යාවක නොඉල්ලති. යහපත් දෙයින් ඔබ කුමක් වැය කළද එය අල්ලාහ් සර්වඥයාය. 274. සිය වස්තුව රැගෙන හා දවාලෙහි රහසින් මෙන්ම ප්‍රසිද්ධි යේද (දන් වශයෙන්) වැය කරන්නන්ගේ කුලිය ඔවුන්ට (ඔවුන්ගේ රබ් වෙත) ඇත. එමෙන්ම ඔවුන්ට කිසිදු වකිතයක් නැත. තවද ඔවුන් දුක් වන්නේද නැත.

275. පොලිය අනුභව කළවුන් ඡාතාන් ඔවුන්ට ආවේශ වී වියරු වැටුනන් ලෙසින් මිස (තීඤ්ඤ දින) නොනැගිටයි. මෙම තත්ත්වය නිශ්චය වශයෙන්ම 'වෙළෙඳුම යනු පොලී ගැනීමක් වැනිමය' යැයි ඔවුන් කියමින් සිටි නිසාය. (නමුත්) ආල්ලාහ් වෙළෙඳුම අනුමත කර පොලිය තහනම් කර ඇත්තේය. එහෙයින් (ඔබගෙන්) කාහට (මෙම තහනම්) නිර්දේශය පැමිණි පසු (පොලී ගනුදෙනුවලින්) ඉවත් වන්නේද, එයට පෙර (පොලී ගනුදෙනුවෙන් ඉපැයූ) දෙය ඔහුට හිමිය. තවද ඔහුගේ කාර්ය අල්ලාහ් කෙරෙහිම ඇත. තවද (මින් මතුද පොලිය දෙසටම) හැරෙනවුන් නිරයේ වැසියන්ය. ඔවුන් එහි සදාකල් රැඳෙන්නන්ය. 276. අල්ලාහ් පොලිය (මත සිදු කරන ඉපැයීම්) විනාශ කරන්නේය. නමුත් දන් දීම (නිසා වස්තුව) වර්ධනය කරන්නේය. තවද ප්‍රතිකෂේප කරන පාපතරයන් කිසිවෙකුට අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත. 277. විශ්වාස කරා යහකියා කර සලාත යද ඉටු කර සකාතයද දුන්නවුන්ට නිශ්චය වශයෙන්ම ඔවුන්ගේ කුලිය ඔවුන්ගේ රබ් වෙත ඇත. තවද ඔවුන්ට කිසිදු වකිතයක් නැත. තවද ඔවුන් දුක් වන්නේද නැත.

278. විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ව බිය වන්න. තවද ඔබ (සත්‍ය ලෙසින්) විශ්වාස කරනවුන් නම් පොලියෙන් (එය තහනම් කළ ආඥාවෙන් පසුව) ඉතිරි වී තිබෙන දෙය අත් හැර දමන්න. 279. (එහෙයින් අණ කරනු ලැබූ ලෙසට) ඔබ නොකළහොත් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට (ඔවුන්ට විරුද්ධව) යුධ කරන බව ප්‍රකාශ කරන්න. තවද ඔබ (වරද වටහා සමාව අයැද එයින්) ඉවත්වුවහොත් ඔබගේ වස්තුවේ මුල් මුදල ඔබටම හිමිය. ඔබ (ණයගැතියන්ට) අපරාධ නොකරන්න. එසේම (ඔබට හිමි මුල් මුදල ලබා ගැනීමෙහි) ඔබද අපරාධ කරනු නොලබන්නේය. 280. තවද (ණය ගැතිවූ පුද්ගලයා එය ගෙවා දැමීමට නොහැකි) අසීරු තත්වයක් ඇත්තෙක් වූවොත් (ඔහුට ඒ සඳහා හැකියාව ඇති වන තුරු ඉවසීමෙන්) බලා සිටිය යුතුය. තවද ඔබ (වඩාත් හොඳ කුමක්දයි) දන්නෙකු වූවේ නම් (එම ණය මුදල ණයගැතියාටම) ත්‍යාග කිරීම ඔබට වඩාත් යහපත්ය. 281. තවද ඔබව අල්ලාහ් වෙත මුදනු ලබන දිනක් ගැන බිය වන්න. පසුව සෑම කෙනෙකුටම ඔහු ඉපැයූ දෙයට හිමි දෙය පූර්ණ අන්දමින් දෙනු ලැබෙන අතර ඔවුහු අසාධරණයක් කරනු නොලබති.

282. විශ්වාසවන්තයිනි! ඔබ නිශ්චිත වකවානුවක් සඳහා ණය ගනුදෙනුවක් කර ගතහොත් එය ලියා ගන්න. තවද ඔබ අතර ලියන්නා යුක්ති සහතගතව ලියනු මැනවි. (ගනුදෙනු කරන දෙදෙනාට ලියන්නට නොහැකිව ලියන්නෙකු ගේ සේවය පැතුවහොත්) අල්ලාහ් ඔහුට ඉගැන්වූවා සේම (ඔවුන් දෙදෙනා ටද) ලිවීමට ප්‍රතිකේෂ්ප නොකර ලියා දෙනු මැනවි. තවද කවුරුත් මත ණය තිබේද ඔහුම (ගිවිසුමේ වැකි හඬ නඟා) කියවනු මැනවි. (වැකිය කියවී මෙහි හා ලිවීමෙහි) ඔහු ඔහුගේ රබ් වන අල්ලාහ්ට බියබැති වනු මැනවි. එහි කිසිවක්

ඔහු අඩු නොකළ යුතුය. කවුරුත් මත ණය තිබේද ඔහු නුවණ මද කෙනෙකු ව හෝ දුබල කෙනෙකු ව හෝ තෙමීම වැකිය කියවීමට නොහැකිව සිටිය නම් ඔහුගේ භාර කරු එම වැකිය යුක්තිසහගතව කිය වනු මැනවි. තවද ඔබ ඔබගේ පුරුෂයින්ගෙන් දෙදෙනෙකු සාක්ෂි කර ගන්න. එසේ ඔවුන් දෙදෙනම පුරුෂ යින් නොවෙත් නම්, සාක්ෂිකරුවන් අතුරින් ඔබ එකඟ වන පරිදි එක් පුරුෂයෙකු හා ඔවුන්ගෙන් තැනැත්තියක් අමතක කළ හැකි හෙයින් හා (එවිට) ඒ දෙදෙනගෙන් තැනැත්තියක් සිහිපත් කර දෙනු ඇති හෙයින් ස්ත්රීන් (නම්) දෙදෙනෙක් ව පත් කර ගත යුතුය. තවද සාක්ෂිකරුවන් (තමුන් දන්නා දෙය කීමට) කැඳවනු ලබන විට ප්‍රතිකෂේප නොකරනු මැනවි. තවද (ණය ප්‍රමාණය) කුඩා වුවද ලොකු වුවද එහි කාලසීමාව තෙක් ලියා ගැනීමෙහි අලස නොවන්න. එමෙන්ම ඔබ සැක ඇති කර නොගැනීමට ඉතාමත් සුදුසු දෙය මෙයයි. තවද ඔබ අතර එවිටම සිදු කරන අත්පිට මුදල් ගනුදෙනුවක් නම් මිස(අත් සියලු ගනු දෙනු මෙසේ සටහන් කර ගන්න). මෙය අල්ලාහ් වෙත ඉතා සාධාරණ හා සාක්ෂිය තහවුරු කරන උපදෙසක්ය. (අත්පිට මුදල් ගනුදෙනු නම්) එවිට එය ලියා නොගැනීම ඔබට වරදක් නො වේ. එසේ වුවද එකිනෙකා (අත්පිට මුදලට) ගනුදෙනු කරන විට එයට සාක්ෂි තබා ගන්න. තවද ලියන්නාද සාක්ෂිකරුද (තමාට වාසි වන අන්දමින් ක්‍රියා කළ යුතු යැයි) බල කරනු ලැබිය නොයුතුය. තවද ඔබ එසේ කළහොත් එය ඔබට පවකි. තවද අල්ලාහ්ට බියබැති වන්න. (මේ සියල්ල පිලිබඳ) ඔබ දැනුවත් කරන්නේ අල්ලාහ්ය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියළු දේ පිලිබඳ සර්වඥයාය. 283. තවද ඔබ ගමනේ යෙදී සිටින විට (ණය ගනුදෙනුවක් කරන්නට සිදු වී එය සටහන් කර ගැනීමට) ලියන්නෙකු ලබා ගන්නට නොහැකි වුවහොත්,

(එවිට ලියවිල්ල වෙනුවට කළ යුත්තේ) ඇපයට යම වස්තුවක් ලබා ගැනීමය. ඔබගෙන් ඇතැමෙකු ව තවත් ඇතැමුන් විශ්වාස කළහොත් විශ්වාස කරනු ලැබුවා තමා වෙත ඇති වගකීම (නිසි පරිදි) ඉටු කරනු මැනවි. තවද සිය රබ් වන අල්ලාහ්ට බියබැති වනුද මැන. සාක්ෂිය ඔබ වසන්ද නොකරනු මැන. කවුරුත් හෝ එය වසන් කළහොත් නිශ්චය වශයෙන්ම ඔහුගේ හදවත පාපයෙන් වෙලෙනු ඇත. තවද අල්ලාහ් ඔබ කරන දේ පිළිබඳ සර්වඥයාය.

284. අහසෙහි ඇති දෙයද පොළො වෙහි ඇති දෙයද අල්ලාහ්ටම හිමිය. තවද ඔබගේ සිත්හි ඇති දෙය ඔබ හෙළි කළද නැතිනම් එය ඔබ වසන් කළද එය පිළිබඳ අල්ලාහ් ඔබගෙන් ගණන් අසන්නේමය. එහෙයින් ඔහු තමා පතන්නන්ට සමාව දෙන්නේය. පතන්නන්ට දඬුවම් කරන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියළු දේ කෙරෙහි බලය ඇත්තාය. 285. (අපගේ) දුකයා සිය රබ් වෙතින් තමාට පහළ කර ඇති දෙය (තරයේ) විශ්වාස කළේය. එසේම (ඔහු අනුගමනය කරන) විශ්වාසිකයන් සියල්ලන්ද අල්ලාහ්වද ඔහුගේ මලාඉකාවරුන්වද ඔහුගේ ආගමිද ඔහුගේ දුකයන්වද විශ්වාස කරයි. 'ඔහුගේ දුකයන් අතර කිසිවෙකුට අපි (උස් පහත් යැයි) වෙනස්කම් ඇති නොකරමු. තවද (ඔ අපගේ රබ්! ඔබගේ ආඥා) අපි ඇසුවෙමු. තවද (එයට අප) කීකරු වූයෙමු. අපගේ රබ්! අප ඔබගේ ඤාමාව අයදීමු. (අපගේ ආපසු) මිදීමද ඇත්තේ ඔබ වෙතමය' යැයිද ඔවුහු (කන්නලව් කර) පවසති. 286. අල්ලාහ් කිසිවෙකුට ඔහුගේ ශක්තිය ඇතුලත මිස අසිරුතාවයන් දෙන්නේ නැත. ඔහු ඉපැයූ කුසල ඔහුටම (ප්‍රයෝජනවත්) වේ. එසේම ඔහු ඉපැයූ අකුසල ඔහුටම (විනාශය ගෙන දෙන්නේ)ය. අපගේ රබ්! අප (ඔබගේ යම් අණක්) අමතක කළද, එහි අප වැරද්දක් ඇති කළද, ඔබ

අපව ග්‍රහණය නොකරනු මැන. අපගේ රබ්! අපට පෙර විසුචන් මත පැටවුවා සේ බර අප මත නොපටවනු මැන. අපගේ රබ්! කුමක් ඉසිලීමට අපට ජවය නැත්තේද එ(වැනි දෙ)ය අප මත නොපටවනු මැන. (අපගේ පාපයන්) අප කෙරෙන් මකාද දමනු මැන. අප ඝමා වනුද මැන. අපට ආශීර්වාදද කරනු මැන. ඔබමය අපගේ රැකවලා. එහෙයින් ප්‍රතිකෂේප කරන්නන් (අභිබවා) ඔවුන් මත (ජය ලැබීමට) අපට උපකාරද කරනු මැනවි' (යැයිද ඔවුහු කියති).

3. ආලු ඉම්රාන් - ඉම්රාන්ගේ නිවැසියන් **(මක්කාවෙහි පහළ වූවකි)**

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අලිෆ් ලාම් මිම්
2. නිත්‍ය ජීවියා හා සද පවතින්නා වන අල්ලාන් වන ඔහු හැර දෙවියෙකු නැත. 3. (මුහම්මද්!) එයට පෙර (පහල වූ දේ) තහවුරු කරන්නක් ලෙස ඔබ මත සත්‍යය මගින් (මෙම) පුස්තකය ඔහු (කොටස් වශයෙන්) හා තවද තවරා තය සහ ඉන්ජිලයද ඔහු පහළ කළේය. 4. මෙයට පෙර මිනිසුන්ට යහ මඟ පෙන්වීමට (ඔහු ආගම් පහළ කළේය) තවද (සත්‍යය හා අසත්‍යය) වෙන් කරන දෙය ඔහු පහළ කළේය. නිශ්චය වශයෙන්ම අල්ලාන්ගේ සාධක ප්‍රති කෂේප කරන්නන්, ඔවුන්ට දඩ් දඬු වම් ඇත. තවද අල්ලාන් බල සම්පන්නය. දඬුවම් කිරීම(ට බලය) ඇත්තාය. 5. නිශ්චය වශයෙන්ම අල්ලාන් ඔහුට අහසෙහි හෝ පොළොවෙහි කිසිදු දෙයක් වසන් නොවේ. 6. ඔහු කෙබන්දෙක්ද යත්,

ඔහු සිතූ ආකාරයට ගර්භාෂයෙහි ස්වරූපයන් දෙන්නේය. බලසම්පන්නයා ඥාණාන් විනයා වන ඔහු හැර (අන්) දෙවියෙක් නැත.

7. ඔහු කෙබන්දෙක්ද යත් (මෙම) පුස්තකයේ පදනම වන (පැහැදිලි කරන ලද) වැකිද, (එමෙන්ම විවිධ අරුත් ඇති තවත්) වැකිද ඇති පුස්තකය ඔබ මත පහළ කළේය. එහෙයින් කවරෙකුගේ සිත්හි (අසත්‍යය වෙතට) නැඹුරු වීමක් තිබේද ඔවුහු (සැම විටම) කලහ ඇති කීරීමේ බලාපොරොත්තුවෙන් හා ඒවාට (වැරදි) අරුත් දීමේ බලාපොරොත්තුවෙන් විවිධ අරුත් ඇති දේම සොයා පිළිපදිති. (නමුත්) එහි විවරණය අල්ලාහ් හැර (අන් කිසිවෙකු) නොදනී. තවද දැනුමෙහි ස්තිරව සිටින්නන් 'අපි එය විශ්වාස කළෙමු. සියළු දේම අපගේ රබ් ගෙන්ය' යැයි කියයි. නුවණැතියන් හැර (අන් කිසිවෙක් මෙමගින්) උපදෙස් නොලබති. 8. 'අපගේ රබ්! අපට යහ මග පෙන්වූ පසුව අපගේ සිත් (අසත්‍යය ට) නැඹුරු නොකරන්න. ඔබ වෙතින් කරුණාව ත්‍යාගශීලීව දෙනු මැන. තවද නිශ්චය වශයෙන්ම ඇත් තෙත්ම ත්‍යාගශීලියාය' (යනුවෙන් හා) 9. 'අපගේ රබ්! නිශ්චය වශයෙන්ම ඔබ කිසිදු සැකයක් නැති දිනකට මිනිසුන් එකලස් කරන්නාය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් පොරොන්දුව වෙනස් නොකරයි' (යැයි කියයි).

10. අල්ලාහ් වෙතින් (පැමිණෙන දඬුවමින්) නිශ්චය වශයෙන්ම ප්‍රති කේෂ්ප කරන්නන්ව ඔවුන්ගේ දේපළ හා ඔවුන්ගේ දරුවන් ඔවුන්ව මදකුඳු නොවළක්වයි. (නිරයේ) ගින්නෙහි ඉන්ධන (වන්නේ) මොවුන්මය. 11. (ඔවුන්ගේ ක්‍රියා) ෆිර්අවුන්ගේ පිරිස හා ඔහුන්ට පෙර සිටි අපගේ සාධක අසත්‍ය කරන්නන්ගේ ක්‍රියා සේය. එබැවින් ඔවුන්ගේ පාප හේතු කොට ගෙන අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේය. තවද අල්ලාහ්

දඬුවම් කිරීමෙහි දරුණුය. 12. (මුහම්මද්!) ප්‍රතිකේෂප කරන් නන්ට 'ඔබ (විශ්වාසවන්තයින් මගින්) අභිබවනු ලබන්නෙහිය. තවද නිරය වෙත රැස් කරනු ලබන්නෙහිය. එය නවාතැනෙහි ඉතාම නරකය' යැයි පවසන්න. 13. (බද්'ර සංග්‍රාම භූමියෙහි) හමු වූ සේනා දෙකෙහි (විශ්වාසවන්තයින්!) නිශ්චය වශයෙන්ම ඔබට සාධක තිබුනි. එක් සේනාවක් අල්ලාහ් ගේ මාර්ගයේ සටන් කළ අය වූ අතරට අනෙක ප්‍රතිකේෂප කරන්නන්ය. ඔවුන් (විශ්වාසවන්තයින් වන) ඔවුහු තමන් මෙන් දෙගුණයක් ලෙසින් (තම) ඇසින්ම දුටුවෝය. තවද අල්ලාහ් ඔහු සිතුවන් ඔහුගේ උපකාරය මගින් ශක්තිමත් කරන්නේය. නිශ්චය වශයෙන්ම මෙහි දසුන ඇත්තන්ට ඉගැනුමක් ඇත.

14. ස්ත්‍රීන්, පිරිමි දරුවන්, රන් හා රිදීකන්දරා, සලකුණු කරන ලද අශ්වයා, ගව ඔටු බැටළුවන්, හෝග යන (සිතෙහි) ආශා කරන දේ ප්‍රිය කිරීම මිනිසුන්ට අලංකාර කරනු ලැබී ඇත. මේවා ලොවෙහි වින්දනයන් (පමණක්) වේ. අල්ලාහ් ගේ අබියස (එයයි) යලි පිවිසෙන තැනින් අලංකාර ම ස්ථානය ඇත්තේය. 15. '(මුහම්මද්!) මෙයටත් වඩා විශිෂ්ඨ දෙයක් ඔබට දන්වන්නද?'යි ඔබ අසන්න. බියබැති වූවන්ට ඔවුන්ගේ රබ් වෙත එහි පහළින් ගංගා ගලා බසින උද්‍යාන ඇත. ඔවුන් එහි සදකල් රැඳෙන්නන්ය. පරිශුද්ධ බිරියන්ද (මේ සියල්ලටම වඩා) අල්ලාහ්ගෙන් සන්තෘප්තියද ඇත. තවද අල්ලාහ් ගැත්තන්ව බලන්නාය. 16. ඔවුන් කෙබන්දන්ද යත් 'අපගේ රබ්! නිශ්චය වශයෙන්ම අපි විශ්වාස කළෙමු. එබැවින් අපගේ පාපයන් අපට සමා කරනු මැන. තවද නිරයේ වේදනාවෙන් අප රැක ගනු මැන' යැයි පවසන්නන්ය. 17. (ඔවුන්) ඉවසිලිව සිටින්නන්දට සත්‍යය පවසන්නන්ද, අවනත වන්නන්ද, (නිර්ලෝභීව) වියදම් කරන්නන් හා 'සහර්' (එනම් අරුණට පෙර) වේලාවන්හි සමාව අයැදින්නන්ය.

18. ඔහු හැර (අන් කිසි) දෙවියෙකු නැත යැයි අල්ලාන්ද, මලාඉකාවරු හා යුක්තියේ නාමයෙන් සාක්ෂි දරන නුවණැයෝද නිශ්චය වශයෙන්ම සාක්ෂි දරති. බලසම්පන්නයා, ඥාණාන්විතයා වන ඔහු හැර (අන්) දෙවියෙක් නැත.

19. නිශ්චය වශයෙන්ම අල්ලාන් වෙත (පිළිගැනුනු එකම) ධර්මය ඉස්ලාමයයි. තවද පුස්තකය දෙනු ලැබුවන් ඔවුන් අතර ඇති ඊර්ෂ්‍යාව නිසා ඔවුන්ට (සත්‍යය පිළිබඳ) දැනුම පැමිණියාට පසුව මිස ඔවුන් මතහේද ඇති කර ගත්තේ නැත. තවද කවුරුන් අල්ලාන් ගේ සාධක ප්‍රතිකෂේප කරන්නේද, නිශ්චය වශයෙන්ම අල්ලාන් (ඔවුන්ව) ගණන් ගැනීමෙහි ඇති දෙයක් යැයි ඔබ සිතනු පිණිසට පුස්තකය පාරායණය කරන විට සිය දිව නවා ගන්නවුන් කොටසක්ද ඔවුහු අතර සිටිති. නමුත් ඔවුහු ‘එය අල්ලාන් ගෙන්ය’ යැයි පවසති. තවද ඔවුහු (හොඳින්) දැන සිටින්නන්වම අල්ලාන් මත (මෙසේ) අසත්‍යය පවසති. 20. (මෙයට පසුවද) ඔවුන් ඔබ සමග තර්ක කළේ නම් ‘මම මාගේ මුහුණ අල්ලාන්ට යටහත් කළෙමි. මා අනුගමනය කරනවුන්ද (එසේම කළහ)’ යැයි (මුහම්මද්!) ඔබ පවසන්න. තවද පුස්තකය දෙනු ලැබුවන්ගෙන් හා කිසිවක් නොදන් නන්ගෙන් ‘ඔබත් (අල්ලාන්) යටහත් වූයේහිද? යැයි ඔබ අසන්න. ඔවුන් (එසේ) යටහත් වූයේ නම් ඔවුහු යහ මඟ ලැබුවෝය. ඔවුන් පිටුපැවොත් (ඔබ දුක් විය යුතු නැත. මන්ද යත්) ඔබ මත ඇත්තේ සැල කර සිටීම පමණි. තවද අල්ලාන් ගැත්තන්ව බලන්නාය. 21. නිශ්චය වශයෙන්ම අල්ලාන්ගේ වැකි ප්‍රතිකෂේප කරමින් හා නබිවරුන් (එනම් පණිවිඩකරුවන්) කිසිදු යුතුකමකින් තොරව සාපරාධී ලෙස ඝාතණය කරන්නන් තවද මිනිසුන්ගෙන් යුක්තිය මගින් අණ කරන්නන්ව ඝාතණය කරන්නන් (වන) ඔවුන්ට හිංසාකාරී දඬුවම් මගින් සුඛාරංචි පවසන්න. 22. ලොවෙහි හා අවසාන

(දින)යෙහි තම ක්‍රියාවන් අවලංගු වූවන් මොවුන්මය. තවද ඔවුන්ට උදව් කරුවන් කිසිවෙකු නැත.

23. පුස්තකයෙන් කොටසක් දෙනු ලැබුවන් ඔබ නොබැලුවෙහිද? ඔවුහු තමන් අතර තීරණය දීම පිණිස අල්ලාහ්ගේ පුස්තකය වෙත කැඳවනු ලැබූ පසුව ඔවුන්ගෙන් පිරිසක් පිටුපා හැරියෝය. 24. මෙය, 'ගණනය කළ සමහර දිනවල හැර ගින්න අප ස්පර්ශ නොකරයි' යැයි ඔවුන් පැවසූ හෙයිනි. තවද ඔවුන්ගේ ධර්මයෙහි ඔවුන් ගොතමින් සිටි දෙය ඔවුන්වම මූලා කළේය. 25. කිසිදු සැකයක් නැති එක් දිනකට අප ඔවුන් රැස් කළේ නම් (ඔවුන්ගේ තත්ත්වය) කෙසේ (වනු ඇති)ද? (තවද) ඔවුන් ඉපැයූ දෙය පරිපූර්ණ කරනු ලබන අතර ඔවුහු අපරාධ කරනු නොලබති. 26. (මුහම්මද්!) ඔබ පවසන්න, 'අල්ලාහ් පාලනයේ අධිපතියාණෙනි. ඔබ සිතු අයෙකුට පාලනය දෙන්නේය. ඔබ සිතු අයගෙන් පාලනය උදුර න්නේය. තවද ඔබ සිතු අය ගෞරව යට පත්කරන්නේය. තවද ඔබ සිතු අය නින්දවට පත් කරන්නේය. නිශ්චය වශයෙන්ම ඔබ සෑම දෙයක් මතම බලය ඇත්තාය. 27. 'ඔබ දහවලෙහි රාත්‍රිය ඇතුළු කරන්නෙහිය. ඔබ රාත්‍රියෙහි දහවල ඇතුළු කරන්නෙහිය. තවද ඔබ අප්‍රාණික දෙයින් සප්‍රාණික දෙය පිට කරන්නේහිය. සප්‍රාණික දෙයින් අප්‍රාණික දෙය පිට කරන්නේහිය. තවද ඔබ සිතු අයට අසීමිතව දෙන්නේහිය.

28. විශ්වාසවන්තකයින් ප්‍රතික්ෂේප කරන අවිශ්වාසවන්තයින් ව තමන්ගේ ආරක්‍ෂකයන් ලෙස තබා නොගත යුතුය. ඔවුන්ගෙන් ආරක්‍ෂා වීම හැර කවරෙකු මෙසේ කරන්නේද, තවද අල්ලාහ් තමා ගැනම ඔබලාට අවවාද කරති. ආපසු හැරීම (මරණින් පසු) අල්ලාහ් වෙතට ම ය. 29. (මුහම්මද්!) 'ඔබ ඔබගේ සිතෙහි තිබෙන දෙය සැඟවුවද, එය

හෙළි කළද එය අල්ලාහ් දන්තේමය. තවද ඔහු අහසෙහි හා පොළොවෙහි ඇති දෙයද දන්තේය. තවද අල්ලාහ් සියළුම දේ මත බලය ඇත්තාය' යැයි ඔබ කියන්න. 30. සෑම අයෙකුම තමා යහපත් ක්‍රියා වලින් කළ දෙය හා තමා අයහපත් ක්‍රියා වලින් කළ දෙය නිදර්ශන වී (එය) ලබන දිනයෙහි තමන් අතර හා එය අතර විශාල දුරක් තිබිය යුතු යැයි ඔහු ප්‍රිය කරනු ඇත. තවද අල්ලාහ් ඔහු ගැනම අනතුරු අඟවන්නේය. අල්ලාහ් ගැත්තන්ට සෙනෙහස දක්වන්නාය. 31. (මුහම්මද්!) 'ඔබ අල්ලාහ් ව ප්‍රිය කරන්නේ නම් මා පිළිපදින්න. (එවිට) අල්ලාහ් ඔබව ප්‍රිය කරනු ඇත. තවද ඔබගේ පාපයන් ඔබට කමා කරනුද ඇත. තවද අල්ලාහ් සමා කරන්නාය. දයාබරයාය' යැයි කියනු. 32. (මුහම්මද්!) 'ඔබ අල්ලාහ්ටද දූතයාටද අවනත වන්න' යැයි පවසන්න. ඔවුන් පිටු පෑවේ නම්, අල්ලාහ් ප්‍රතිකෂේප කරන්නන්ව ප්‍රිය නොකරයි.

33. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ආදම්වද, නූහ්වද, ඉබ්‍රාහිම්ගේ නිවැසියන් හා ඉම්රාන්ගේ නිවැසියන් විශ්වයේ අයටත් ඉහලින් තෝරා ගත්තේය. 34. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගේම පරම්පරාව ලෙසින් තෝරා ගත්තේය. තවද අල්ලාහ් සවන් දෙන්නාය. සර්වඥයාය. 35. ඉම්රාන්ගේ බිරිය (ඇය පිරිමි දරුවෙකුට අපේක්ෂා කළ විට) 'මාගේ රබ්! නිශ්චය වශයෙන්ම මාගේ කුසේ තිබෙන දෙය (ඔබ වෙනුවෙන්) හිමිකම් අත් හරිනු ලැබුවක් ලෙසින් (කැප කිරීමට) භාර වූයෙය. එබැවින් (එය) මාගෙන් පිළි ගනු මැන. ඇත්තෙන්ම ඔබ සවන් දෙන්නාය. සර්වඥයාය' යැයි පැවසූ මොහොත (මෙනෙහි කරනු) 36. පසුව ඇය (බලාපොරොත්තු නොවූ ආකාරයෙන්) එය ප්‍රසූත කළ විට, 'මාගේ රබ්! නිශ්චය වශයෙන්ම එය මම ගැහැණු දරුවෙකුට ප්‍රසූත කළෙමි' (යැයි කීවාය.) තවද ඇය ප්‍රසූත කළ දෙය ගැන අල්ලාහ් අතිශයින්ම සර්වඥයාය. තවද පිරිමි දරුවෙකු

ගැහැණු දරුවෙකු මෙන් නොවේ. නිශ්චය වශයෙන්ම මම මර්‍යම් යැයි ඇයට නම තැබුවෙමි. තවද නිශ්චය වශයෙන්ම මම ඇය හා ඇයගේ පරම්පරාවද පළවා හරින ලද සාකාන්ගෙ (න් රැක ගන්නා මෙන්) ඔබ වෙතින් ආරක්‍ෂාව පතමි' යැයි කීවාය. 37. පසුව ඇයගේ රබ්(මර්‍යම් වන ඇයව) අලංකාර ලෙස පිළි ගෙන ඇයව අලංකාර හැදියාවකින් වැඩුවේය. තවද සකරියියා ඇයගේ භාරකරු (බවට පත්) විය. ඇය සකරියියා වෙත මෙහ්රාබය (නම් පුදසුන)ට ඇතුල් වන සෑම විටම ඇය අභියස ආහාර තිබෙනු දැක, 'මර්‍යම්! මෙය ඔබට කොහින්ද?' යි ඇසුවේය. 'මෙය අල්ලාහ් වෙතින්ය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔහු සිතු අයට අසීමිතව දෙන්නේය' යැයි කීවාය. 38. එහිදීම සකරියියා සිය රබ් (අමතා) පුර්ථතා කළේය. 'මාගේ රබ්! ඔබ වෙතින් එක් මනරම් පරපුරක් ත්‍යාගශීලීව දෙනු මැන. නිශ්චය වශයෙන්ම ඔබ පුර්ථතාවට සවන් දෙන්නාය' යැයි ඔහු කීවේය. 39. ඔහු පුදසුනෙහි සිට සලාත් කරමින් සිටින විට 'අල්ලාහ් ඔහුගෙන් වූ වචන සත්‍ය කරන්නෙකු ලෙසද, නායක යෙකු ලෙසින්ද, (ලෞකික ආශාවන්) තුරන් වූ කෙනෙකු ලෙසින්ද යහපත් අයගෙන් එක් දූතයෙකුව සිටින යන්යා මගින් ඔබට සුබාරංචි පවසන්නේය' යැයි (කියා,) මලාඉකාවරු ඔහුව හඬ නගා කැඳවූහ. 40. 'මාගේ රබ්! මම මහළු වියට පත්ව සිටිමි. තවද මගේ බිරියද වද ස්ත්‍රියක්ව සිටින්නීය. මට කෙසේ දරුවෙකු ලැබෙන්නේද?' යැයි ඔහු ඇසුවේය. 'අල්ලාහ් ඔහු සිතු දේ මෙසේම කරන්නේය' යැයි ඔහු කීවේය. 41. 'මාගේ රබ්! (මේ සඳහා) මට සලකුණක් ඇති කරන්න' යැයි කීවේය. 'ඔබගේ සලකුණ නම් දින තුනක් මුද්‍රා බසින් හැර මිනිසුන් සමග කථා නොකිරීමය. තවද ඔබගේ රබ් අධිකව සිහි කර උදයෙහි හා සැන්දෑවෙහි ඔහුව ආනිශංසනය කරනු' යැයි කීවේය.

42. 'මර්යම්! නිශ්චය වශයෙන්ම අල්ලාන් ඔබව තෝරා ගත්තේය. ඔබව පරිශුද්ධ කළේය. තවද විශ්වයේ ස්ත්‍රීන්ට ඉහළින් තෝරා ගත්තේය' යැයි මලාඉකාවරුන් කී මොහොත (මෙනෙහි කරනු).

43. 'ඒ මර්යම්! ඔබ ඔබගේ රබ්හට අවනත වී සුජුද් කර, රුකු කරන්නන් සමග රුකුද කරන්න' (යැයි කීවෝය) 44. (මුහම්මද්!) මෙය (නිබුනේ) සැඟවී තිබෙන පුවත්වලිනි. අපි එය ඔබට 'වහී' මගින් දන්වන්නෙමු. තවද ඔවුන් මර්යම්ව කවුරුන් භාර ගන්නේද යැයි (නීඤු කිරීමට) ඔවුන්ගේ පැන් (ගඟට) දැමූ මොහොතෙහි ඔබ ඔවුන් ලඟ නොසිටියෙහිය. තවද ඔවුන් (මෙම විෂයයෙහි) විවාද කරන විටද ඔබ ඔවුන් අසල නොසිටියෙහිය.

45. 'ඒ මර්යම්! නිශ්චය වශයෙන්ම අල්ලාන් ඔහුගෙන් වූ වදනක් මගින් ඔබට සුඛාරංචි පවසන්නේය. ඔහුගේ නම අල් මසීන් මර්යම්ගේ පුත් ඊසා වේ. ඔහු (මෙ)ලොවෙහි අවසාන (දින)යෙහිද ගෞරවනීය පුද්ගලයෙකු ලෙසද (අල්ලාන්ට) සම්පව සිටින්නන්ගෙන් කෙනෙකුවද සිටියි' යැයි මලාඉකාවරුන් කී මොහොත (මුහම්මද්, ඔබ මෙනෙහි කරනු).

46. ඔහු තොටිල්ලෙහිද තරුණ විශේහිද කථා කරනු ඇත. තවද ඔහු යහපත් අයගෙන් (කෙනෙක්)ය. 47. 'මාගේ රබ්! මාව කිසි පුරුෂ යෙකු ස්පර්ශ නොකර සිටියදී මට කෙසේ නම් දරුවෙකු ලැබෙන්නේද?' යැයි ඇය ඇසුවාය. (එයට) 'අල්ලාන් ඔහු සිතු දෙය මෙසේම මවන්නේය. ඔහු යමක් (කිරීමට) තීරණය කළේ නම් ඔහු පවසන්නේ 'වනු' යනුවෙන් පමණි. එවිට එය (එසේම) වන්නේය' යැයි ඔහු කීවේය. 48. ඔහු ඔහුට පුස්තකයද, ශෝණයද, තවිරාතය හා ඉන්ජ්ලයද උගන්වයි. 49. ඉස්රායේල්ගේ දරුවන් වෙත දූතයෙකු ලෙස (ඔහුව යවයි. ඔහු ඔවුන්ට) 'නිශ්චය වශයෙන්ම මම ඔබගේ රබ්ගෙන් වූ එක් සාධකයක් සමග ඔබ වෙත පැමිණියෙමි. නිශ්චය වශයෙන්ම මම ඔබ

වෙනුවෙන් පක්ෂියෙකුගේ ස්වරූපයෙන් (දෙයක්) මවා එයට පිහිටී. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් (සජීවී) පක්ෂියෙකු වේ. තවද උපතින්ම අන්ධයින්වද, ලාදුරු රෝගීන්වද මම සුව කරමි. තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් මළවුන් පණ ගන්වමි. තවද ඔබ අනුභව කරන දේ සහ ඔබගේ නිවසේ ගබඩා කර ඇති දෙයද මම ඔබට දන්වමි. ඔබ විශ්වාස වන්තයින්ව සිටින්නම් නිශ්චය වශයෙන්ම ඔබට මෙහි සාධක ඇත. 50. 'මාගේ ඉදිරියේ තිබෙන තවරාතය සත්‍ය කරන්නෙකුවද, ඔබ මත තහනම් කර ඇති ඇතැම් දෙය අනුමත කරන්නටද (මම ඔබ වෙත පැමිණියෙමි. තවද ඔබගේ රබ්ගෙන් වූ සාධකයක් මගින් මම ඔබ වෙත පැමිණියෙමි. එබැවින් ඔබ අල්ලාහ්ට බියබැතිවීමට කීකරු වන්න. 51. 'නිශ්චය වශයෙන්ම අල්ලාහ් මාගේ හා ඔබගේ රබ්ස. එබැවින් ඔහුටම නමදින්න. මෙයමය සාජු මග' (යැයි ඊසා කීය)

52. ඔවුන්ගෙන් (ඇතැමුන් ඔහුව) ප්‍රතිකේෂප කිරීම ඔහුට දනුනු විට, 'අල්ලාහ් වෙනුවෙන් මට උදව් කරන්නන් කවුරුන්ද?' යැයි ඔහු ඇසුවේය. (එවිට) ශ්‍රාවකයන් 'අපි අල්ලාහ්ගේ උදව් කරන්නන් වෙමු. අපි අල්ලාහ්ව විශ්වාසද කළෙමු. නිශ්චය වශයෙන්ම අප මුස්ලිම් වරුන් යැයි ඔබ සාක්ෂි දරන්න' යැයි කීවෝය. 53. 'අපගේ රබ්! ඔබ පහළ කළ දේ අපි විශ්වාස කළෙමු. තවද (ඔබගේ) දූතයාව අපි අනුගමනය කළෙමු. එබැවින් සාක්ෂි දරන්නන් සමග අපද සටහන් කරනු මැන' (යැයි කීවෝය). 54. ඔවුහු කුමන්ත්‍රණ කළෝය. අල්ලාහ්ද කුමන්ත්‍රණය කළේය. (නමුත්) කුමන්ත්‍රණ කරන්නන්ගෙන් අල්ලාහ් විශිෂ්ටය. 55. 'ඊසා! නිශ්චය වශයෙන්ම මා ඔබව අත් පත් කර ගන්නෙක්ද, මම වෙත ඔබව ඔසවා ගන්නෙක්ද, ප්‍රතිකේෂප කළවුන්ගෙන් ඔබව සුවිශුද්ධ කරන්නෙක්ද, ඔබව පිළි පදින්නන් අවසාන දිනය

දක්වා (ඔබව) ප්‍රතිකේෂ ප කරන්නන්ට ඉහළින් පත් කරන්නෙක්ද වෙමි. පසුව මා වෙතම ඔබගේ නැවත හැරීමද තිබේ. පසුව කුමන දේ මත ඔබ මතහේද ඇති වී සිටියේද එය පිලිබඳ මම තීරණය දෙමි. 56. එබැවින් ප්‍රතිකේෂ ප කරන ඔවුන්ව ලොවෙහි හා අවසාන (දින)යෙහි මම දැඩිව දඬුවම් කරමි. තවද සහය වන්නන්ගෙන් කිසිවෙකුද ඔවුන්ට නැත. 57. තවද විශ්වාස කර යහකියා කරනවුන් වන ඔවුන්ගේ කුලිය ඔහු පරිපූර්ණ කරනු ඇත. තවද අපරාධ කරන්නන්ව අල්ලාහ් ප්‍රිය නොකරයි. 58. අප පාරායණය කර පෙන්වන මේවා සාධකවලින් හා ඥාණාන්විත උපදෙසින් ඒවාය.

59. නිශ්චය වශයෙන්ම අල්ලාහ් වෙත ඊසාගේ නිදසුන ආදම්ගේ නිදසුන මෙන්ය. ඔහුව පසෙන් මවා ඉක්බිති ඔහුට 'වනු' යැයි පැවසූ පසු ඔහු (එලෙසින්ම) විය. 60. (මෙම) සත්‍යය ඔබගේ රබ්ගෙන්ය. එබැවින් සැක කරන්නන්ගෙන් කෙනෙකු බවට ඔබ නොවන්න. 61. (මුහම්මද්!) ඔබට ඥාණයෙන් යමක් පැමිණි පසුවද කවුරුත් ඔබ සමග තර්ක කරන්නේ නම් 'ඔබ පැමිණෙන්න. අප අපේ පුතුන්වද, ඔබ ඔබේ පුතුන්වද, අප අපේ ස්ත්‍රීන්වද, ඔබ ඔබගේ ස්ත්‍රීන්වද, අපි අපවද, ඔබ ඔබවද කැඳවා පසුව අප ප්‍රාර්ථනා කර මුසාවාදීන් මත ශාපය පත් කරමු' යැයි ඔවුන්ට ඔබ පවසන්න. 62. නිශ්චය වශයෙන්ම මෙය සත්‍ය වෘතාන්තයකි. අල්ලාහ් හැර (අන්) කිසි දෙවියෙකු නැත. නිශ්චය වශයෙන්ම අල්ලාහ්, ඔහුමය බලසම්පත් නයා. ඥාණාන්විතයා. 63. එහෙයින් ඔවුන් පිටු පැවේ නම් නිශ්චය වශයෙන්ම අල්ලාහ් කලබල කරන්නන් ගැන (මනාව දන්නා) සර්වඥයාය.

64. (මුහම්මද්!) 'පුස්තකයේ අය වලුනි! අල්ලාහ් හැර (අන් දෙයක්) අප නොනැමදී, ඔහුට කිසිවක් සම නොකර හා අපගෙන් ඇතැමෙක් තවත් ඇතැමෙක් අල්ලාහ් හැර

දෙවියන් ලෙසින් නොගැනීම යන අප අතර හා ඔබ අතර ඇති සමාන වදන කරා පැමිණෙන්න' යැයි ඔබ පවසනු. (එයට පසුවත්) ඔවුන් ප්‍රතිකේෂප කළේ නම්, 'නිශ්චය වශයෙන්ම අප මුස්ලිම් යනුවෙන් ඔබ සාක්ෂි දරන්න' යැයි පවසන්න.

65. 'පුස්තකයේ අයවලුනි! තවරාතය හා ඉන්ජිලය ඔහුට (බොහෝ කලකට) පසුව මිස පහළ කරනු ලැබුවේ නැතිව තිබෙනාතර, ඉබ්‍රාහිම්ගේ විෂයයෙහි (ඔහු යුදෙව්වෙකු ව හෝ කිතුනුවෙ කුඩ සිටියේ යැයි) ඔබ කෙසේ තර්ක කරන්නේහිද? ඔබ මෙය වටහා නොගන්නේහිද? 66. දූතගනු! ඔබට දැනුම ඇති දෙයෙහි තර්ක කළේ ඔබමය. එහෙයින් ඔබට දැනුම නොමැති දෙයෙහි තර්ක කරනුයේ මන්ද? තවද අල්ලාහ් දන්නේය. ඔබ නොදන්නේය.

67. ඉබ්‍රාහිම් යුදෙව්වෙකු ව හෝ කිතුනුවෙකු ව නොසිටියේය. නමුත් ඔහු සත්‍යට නැඹුරුවන මුස්ලිම් වරයෙකු ව සිටියේය. තවද ඔහු මුෂරික්වරුන්ගෙන් (කෙනෙකු ව) නොසිටියේය.

68. නිශ්චය වශයෙන්ම ඉබ්‍රාහිම්ට ඉතා සමීපව සිටින්නේ ඔහුව පිළිපැදියන් හා මෙම දූතයා සහ විශ්වාස කළවුන්ය. තවද අල්ලාහ් විශ්වාසවන්නයින්ගේ රැකවලාය. 69. පුස්තකයේ අයවලුන්ගෙන් පිරිසක් ඔබව නොමඟ යැවීම ප්‍රිය කරති. (මෙසේ කිරීම මගින්) ඔවුහු ඔවුන්ව හැර (අන් කිසිවෙකු ව) නොමඟ නොයවති. තවද (මෙය) ඔවුන්ට නොහැඟෙයි.

70. පුස්තකයේ අයවලුනි! ඔබ සත්‍යය දකිමින්ම අල්ලාහ්ගේ වැකි ප්‍රතිකේෂප කරන්නේ මන්ද? 71. පුස්තකයේ අයවලුනි! ඔබ සත්‍ය අසත්‍යය සමඟ මුසු කර හා ඔබ දනිමි නම් සත්‍යය වසන් කරන්නේද මන්ද?

72. පුස්තකයේ අයවලුන්ගෙන් එක් පිරිසක් 'විශ්වාසවන්නයින් මත පහළ කරන ලද දෙය දහවලේ ආරම්භයේ විශ්වාස කර එහි අවසානයෙහි (එය) ඔබ ප්‍රතිකේෂප කරන්න. (එවිට) ඔවුහු (ව්‍යාකූලවී ඔවුන්ගේ ධර්මයෙන්) හැරෙන්නට පුළුවන යැයි

පැවසුවෝය. 73. 'ඔබගේ ධර්මය පිලිපදින්නන් හැර අන් අයව ඔබ විශ්වාස නොකරන්න' (යැයි කියති) '(මුහම්මද්!) නිශ්චය වශයෙන්ම යහමග අල්ලාහ්ගේ යහමගයි' යැයි ඔබ පවසන්න. ඔබට දෙනු ලැබූ දෙය මෙන් ඔහුටද දෙනු ලැබීම හෝ ඔවුන් ඔබගේ රබ් අනියස ඔබ සමග තර්ක කරයි යන්නද (ඔබ විශ්වාස නොකරන්න'. (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම ඉසුර අල්ලාහ්ගේ අතෙහිය. එය ඔහු පතන අයට දෙන්නේය. තවද අල්ලාහ් අති විශාලය. සඵඥයාය. 74. ඔහු පැතුවන් තම කරුණාවෙන් සුවිශේෂී කරයි. තවද අල්ලාහ් අසීමිත දයාවන්තයාය. 75. ඔබ (මුදල්) කන්දරාවක් භාර දී එය ඔබට ආපසු (අවංකව භාර) දෙන ඇතැමෙක් පුස්තකයේ අයවලුන් අතර සිටිති. ඔවුන්ගෙන් තවත් ඇතැමෙකුට ඔබ දිනාරයක් දී පසුව ඔහු ලඟ නොකඩවාම සිට ගෙන සිටියේ නම් හැර ඔවුන් එය ඔබට ආපසු නොදෙන පිරිසක්ද ඔවුහු අතර වෙති. මෙය 'නූගතූන් විෂයයෙහි (ඔවුන්ව මුලා කළහොත්) අප මත (වැරදි පැටවීමට) මගක් නැත' යැයි ඔවුන් පවසන නිසාය. තවද ඔවුහු දූතගෙනම අල්ලාහ් මත අසත්‍යය පවසන්නෝය. 76. එසේ නොව කවුරුත් තම ගිවිසුම පරිපූර්ණ කර (අල්ලාහ්ට) බියබැති වන්නේද නිශ්චය වශයෙන්ම අල්ලාහ් (එවැනි) බියබැතියන් ප්‍රිය කරන්නේය.

77. අල්ලාහ් වෙත කළ සහතිකය හා තමන්ගේ දිවුරුම් වෙනුවට සුළු මුදලක් ලබා ගන්නා එවැන්නන්ට නිශ්චය වශයෙන්ම එලොවෙහි කිසිදු පංගුවක් නොමැත. තවද අවසාන දිනයෙහි අල්ලාහ් ඔවුන් සමග කථා කරන්නේ හෝ ඔවුන් (පාපයන්ගෙන්) පවිත්‍ර කරන්නේද නැත. ඔවුන්ට වේදනාකාරී හිංසනයද ඇත. 78. එය පුස්තකයේ ඇති දෙයක්ව නොමව තිබියදී, පුස්තකයේ නැති දෙයක් ඇති දෙයක් යැයි ඔබ සිතනු පිණිස පුස්තකය පාරායණය කරන විට සිය දිව නවා

ගන්නවුන් කොටසක්ද ඔවුහු අතර සිටිති. නමුත් ඔවුහු ‘එය අල්ලාහ්ගෙන්ය’ යැයි පවසති. තවද ඔවුහු (හොදින්) දැන සිටින්නන්වම අල්ලාහ් මත (මෙසේ) අසත්‍යය පවසති. 79. කිසිදු මිනිසෙකුට අල්ලාහ් පුස්තකයද, ශෝණයද, දූතමෙහෙයද දීමෙන් පසු ඔහු මිනිසුන්ට ‘අල්ලාහ් නොව මටම ගැත්තන් වනු’ යැයි කිව නොහැකිය. එනමුත් ඔහුට ‘ඔබ පුස්තකය උගන්වමින් හා ඉගෙන ගනිමින් සිටින හෙයින් (එහි උපදෙස් කර ඇති පරිදි) රබ්හට ලැදි වූ ගැත්තන් බවට පත්වන්න’ (යැයිම පවසනු ඇත). 80. තවද ‘මලාඉකාවරුන්වද, දූතයන්වද රක්ෂා කරන්නන් ලෙසින් ගන්න’ යැයිද ඔබට ඔහු අණ කරනු නොමැත. (අල්ලාහ්ට) ඔබ මුළුමනින්ම අවනත වූවන් වූ පසුව (අල්ලාහ්) ප්‍රතිකේෂ්ප කරන්න යැයි ඔහු ඔබට අණ කරනු ඇතිද?

81. තවද අල්ලාහ් (තම) දූතයන්ගෙන් ප්‍රතිඥාව ගත් සමයෙහිට ‘පුස්තකය හා ශෝණය මා ඔබට දී පසුව ඔබ සමග ඇති දෙය සත්‍ය කරනා දූතයෙකු ඔබ වෙත පැමිණියහොත්, ඔහුව ඔබ ඇත්තෙන්ම විශ්වාස කර නිශ්චය වශයෙන්ම ඔහුට සහය වන්නේය’ (යැයි පවසා ‘මෙය) ඔබද ස්ථිර කළෙහිද? මෙය මත මගේ ප්‍රතිඥාව ගත්තෙහිද?’ යැයි අසනු ලැබූ විට ඔවුන්, ‘අපි එය ස්ථිර කරන්නෙමු’ යැයිම පැවසූහ. (එවිට අල්ලාහ්) ‘(මෙයට) ඔබ සාක්ෂි වන්න. මමද ඔබලාගෙන් එක් සාක්ෂි කරුවෙක්ව සිටිමි’ යැයි කීවේය.

82. එහෙයින් මෙයට පසුවද යමෙකු ප්‍රතිකේෂ්ප කළහොත් ඔවුන් පාපතරයන්මය. 83. තවද ඔවුන් සියල්ලන්ම අල්ලාහ් වෙත නැවත ගෙනෙනු ලබන්නන්ව සිටියදීත් අල්ලාහ්ගේ නොවන්නාවූ ආගමක්ද ඔවුන් සොයනුයේ? අහසෙහි හා පොළොවෙහි සිටින්නන් කැමති වුවද කැමති නොවුවද ඔහුටම මුළුමනින්ම යටහත් වී ඇත. 84. (මුහම්මද්!) අල්ලාහ්වද, අප

වෙත පහළ කර ඇති දෙයද, ඉබ්‍රාහිම්, ඉස්මායිල්, ඉස්හාක්, යෂකුබ් ආදීන් වෙතද (ඔවුන්ගේ) දරුවන් වෙත පහළ කරන ලද දේද, මුසාට, ඊසාට හා (අනෙකුත්) දූතයන්ට ඔවුන්ගේ රබ් විසින් දෙනු ලැබූ දෙයද අපි විශ්වාස කළෙමු. ඔවුන්ගෙන් කිසිවෙකු අතර අපි (උස් පහත් කම් ඇත යැයි) වෙනසක් ඇති නොකරමු. අප මුස්ලිම්වරුන් වන්නන්ය යැයි පවසනු.

85. තවද කවුරුන් හෝ ඉස්ලාමය නොවන්නක් ආගම ලෙසින් පැතු ව හොත් එය ඔහුගෙන් පිළිනොගැනෙනු ඇත. තවද ඔහු එලොවෙහි අලාහ ලැබුවන්ගෙන් කෙනෙකු වනු ඇත.

86. ඔවුන්ට පැහැදිලි සාධකද පැමිණ, (අල්ලාහ්ගේ) දූතයා සත්‍යවාදියෙකු යැයි ඔවුන් සාක්ෂි(ද) කියා (පසුව) තමන් විශ්වාස කළ පසුවද ප්‍රතිකේෂ්ප කළ සමූහයකට අල්ලාහ් කෙසේ (නම්) සෘජු මඟ නැවතත් පෙන්වනු ඇතිද? අල්ලාහ් අපරාධ කරන සමූහයා සෘජු මඟෙහි යවන්නේ නැත.

87. ඔවුන් වැන්නන්ගේ කුලිය, නිශ්චය වශයෙන්ම අල්ලාහ් මලාඉකාවරුන්, මිනිසුන් (ඇතුළු) සියල්ලන්ගේම ශාපය ඔවුන්ට තිබේය යන්නයි.

88. ඔවුන් මෙම ශාපයෙහිම නිරන්තරයෙන්ම රැඳෙන්නන්ය. ඔවුන් කෙරෙන් වේදනාව ලිහිල් කරනුද නොලබන්නේය. ඔවුන් කාල අවකාශද දෙනු නොලබන්නන්ය.

89. එයින් පසුව පසුතැවිලි වී තමන්ව (පාපයෙන්) මුද තමන්ගේ (වරද) නිවැරදි කර ගත්තවුන් හැර. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමා කරන්නාය. දයාබරයාය.

90. තවද සිය විශ්වාසයෙන් පසුව ප්‍රතිකේෂ්ප කර පසුව තම ප්‍රතිකේෂ්පය වැඩි කර ගත් එවැන්නන්ගේ ක්ෂමා අයැදීම පිළිනොගැනෙන්නේමය. තවද (මුළු මනින්ම) මග වරදගත්තෝද මොවුන්මය.

91. නිශ්චය වශයෙන්ම ප්‍රතිකේෂ්ප කර, ප්‍රතිකේෂ්ප කළවුන් ලෙසින්ම මරණයට පත් වන්නන් රනින් පුරවන ලද (පො)ලොවක් වන්දියක් ලෙසින් දුන්නද ඔවුන් කිසිවෙකුගෙන්

එය පිළිනොගැනේ. එවැන්නන්ට වේදනා කාරී හිංසනයද ඇත. ඔවුන්ට උදව් කරන්නන්ද කිසිවෙකු නැත.

92. ඔබ ප්‍රිය කරන දෙයින් විශදම් කරන තුරු ඔබ පරිපූර්ණ කුසල් නොලබන්නෙහුය. තවද ඔබ කුමක් විශදම් කරන්නේද ඒ පිළිබඳ අල්ලාහ් සර්වඥයාය. 93. තවරාතය පහළ කරනු ලැබීමට පෙරට ඉශ්‍රායේල් (නම් ය:කුබ්) තමන්ටම තහනම් කළ දේ හැර (අන්) සියළු ආහාර ඉශ්‍රායේල්ගේ දරුවන්ට අනුමතව තිබුණි. 'ඔබ සත්‍යය ප්‍රකාශ කරන්නන්ව සිටින්නේ නම් තවරාතය ගෙනැවිත් එය පාරායණය කරන්න' යැයි (මුහම්මද්! මෙයට පටහැනිව අදහස් දක්වන යුදෙව්වන්ට) කියනු. 94. එහෙයින් මෙයට පසුවත් කවුරුත් අල්ලාහ් මත බොරු ගොතන්නේද, අපරාධකරුවන් ඔවුන්ය. 95. (මුහම්මද්!) අල්ලාහ් සත්‍යයම පැවසුවේය. එබැවින් සත්‍යයට නැඹුරුව සිටි ඉබ්‍රාහිම්ගේ ධර්මය පිලිපදින්න. තවද ඔහු මුෂරික්වරුන් අතර (කෙනෙකුව) නොසිටියේය. 96. (අල්ලාහ්ව නැමදීමට මෙලො වෙහි) නිශ්චය වශයෙන්ම මිනිසුන්ට තබන ලද ප්‍රථම නිවස ආශිර්වාද කරනු ලැබූ හා ලෝවැසියන්ට යහම ගත් පෙන්වන්නක් වන 'බක්කා' (නම් මක්කා) වෙහි ඇති එ(ම ගෙ)යයි. 97. 'මකාමු ඉබ්‍රාහිම්' හා (තවත්) පැහැදිලි සාධක එහි ඇත. තවද කවරෙකු එයට ඇතුල්වන්නේද ඔහු අහය ලැබුවෙකු වන්නේය. එහෙයින් මිනිසුන්ගෙන් කවරෙකු එයට වන්දනා ගමන් යෑමට ශක්තිය ලබන්නේද අල්ලාහ් වෙනුවෙන් (එම) නිවස (උදෙසා) 'හජ්' කිරීම ඔහුට අනිවාර්ය වන්නේය. තවද කවරෙකු (මෙය) ප්‍රති ක්ෂේප කරන්නේද නිශ්චය වශයෙන්ම අල්ලාහ් විශ්වයේ අයගෙන් (කිසිදු) වුවමනාවක් නැත්තාය. 98. '(මුහම්මද්!) පුස්තකය අයවලුනි! අල්ලාහ්ගේ වැකි ඔබ ප්‍රතික්ෂේප කරනුයේ මන්ද? ඔහු ඔබ කරන දේ බලන්නාය' යැයි ඔබ පවසන්න. 99. '(මුහම්මද්!) පුස්තකයේ අයවලුනි! ඔබ (සත්‍ය

යැයි) සාක්ෂි දරන්නන්ව සිටිමින්ම එය ඇද සහිත යැයි සිතමින් විශ්වාසවන්නයින්ව අල්ලාහ් ගේ මාර්ගයෙන් වළක්වන්නේ ඇයිද? ඔබ කරන දෙයෙහි අල්ලාහ් අනවධානයෙන් සිටින්නෙක් නොවේ' යැයි පවසන්න.

100. විශ්වාසිකයින්! ඔබ පුස්තකය දෙනු ලැබුවන්ගෙන් එක් පිරිසකට අවනත වූයේ නම් ඔවුහු ඔබව ඔබගේ විශ්වාසයට පසුවත් ඔබව ප්‍රතිකෂේප කරන්නන්ව වෙනස් කරති.

101. (මිනිසුන්!) ඔබ මත අල්ලාහ්ගේ වැකි පාරායණය කරනු ලබන්නේය. තවද ඔබ අතර ඔහුගේ දූතයාද සිටින්නේය. (මෙසේ තිබියදී ඔහුව) ඔබ ප්‍රති කෂේප කරන්නේ කෙසේද? එහෙයින් කවරෙකු අල්ලාහ්ව (එනම් ඔහුගේ ධර්මය) හොඳින් ග්‍රහණය කරන්නේද? නිශ්චය වශයෙන්ම ඔහු සෘජු මග කරා ගෙන යනු ලැබුවේය.

102. විශ්වාසිකයින්! ඔබ අල්ලාහ්ට බියබැති විය යුතු සත්‍ය ආකාරයෙන් බියබැති වන්න. තවද ඔබ (අල්ලාහ්ට පරිපූර්ණයෙන් යටත් වූ) මුස්ලිම් වරුන් ලෙස මිස මරණයට පත් නොවන්න. 103. ඔබ සියල්ලන්ම අල්ලාහ්ගේ කඹය හොඳින් ග්‍රහණය කරගන්න. ඔබ බෙදී නොයන්න. තවද අල්ලාහ් ඔබ මත කර ඇති දයාදයද මෙනෙහි කරන්න. ඔබ සතුරන්ව සිටියදී සෙනෙහසේ බන්දනය ඔහු ඇති කළේය. එවිට ඔබ ඔහුගේ දයාදයෙන් සොහොයුරන් බවට පත් වූනෙහුය. තවද ඔබ පතුලේ අයිනෙහි සිටියෙ හුය. එවිටද ඔහු ඔබව එයින් ආරක්ෂා කළේය. තවද අල්ලාහ් ඔහුගේ සාධක ඔබට මෙසේ පැහැදිලි කරන්නේය. ඔබ යහමග ලැබුවන් විය හැකිය.

104. යහපත කරා (මිනිසුන්ව) කැඳවා හොඳ දේ (කරන මෙන්) අණ කර, නපුර වළක්වන පිරිසක් ඔබ අතර සිටිත්වා. තවද ජයග්‍රාහකයින් ඔවුන්මය. 105. තමන් වෙත පැහැදිලි සාධක පැමිණියාට පසු මතභේද ඇති කර වෙන්වූවන් මෙන්

ඔබ නොවන්න. තවද ඔවුන්ට ඉමහත් දඬුවම්ද ඇත. 106. (එම දඬුවම ඇති වන්නේ) ඇතැම් මුහුණු සුදු පැහැති හා ඇතැම් මුහුණු කාලවර්ණ වන දින යෙහිය. එහෙයින් කවරෙකුගේ මුහුණු කාලවර්ණ වූයේද (ඔවුන්ට) ‘ඔබ විශ්වාසයට පසුවත් ඔබ ප්‍රතිකෂේප කළේහිද? තවද ඔබ ප්‍රතිකෂේප කරමින් සිටි නිසා දඬුවම විඳින්න’ (යැයි පවසනු ලැබේ) 107. කවරෙකුගේ මුහුණු සුදු පැහැති වන්නේද ඔවුන් අල්ලාහ්ගේ කරුණාවෙහි(සිටින්නන්)ය. ඔවුහු එහි සදකල් සිටින්නෝය. 108. මෙය අල්ලාහ්ගේ වැකියන්ය අපි ඔබට එය සත්‍යය මගින් පාරා යණය කරන්නෙමු. තවද අල්ලාහ් ලෝවැසියන්ට අයුක්තිය නොපතන්නේය. 109. අහසෙහි හා පොළොවෙහි ඇති දෙය අල්ලාහ්ටමය. තවද (සියළු) කරුණු ඔහු වෙතම හරවනු ලබන්නේය.

110. මිනිසුන්ට නිකුත් කරනු ලැබූ (සමූහයෙන්) ශ්‍රේෂ්ඨතම සමූහය බවට ඔබ වූවෙහිය. ඔබ යහපත අණ කර නපුර වළක්වන්නෙහිය. තවද ඔබ අල්ලාහ්ව විශ්වාස කරන්නෙහිය. තවද පුස්තකයේ අයවලුන් විශ්වාස කළේ නම් එය ඔවුන්ටම යහපත්ය. ඔවුහු අතර විශ්වාසිකයින්ද සිටිති. (නමුත්) ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පාප කරන්නන්ය. 111. (විශ්වාසිකයින්!) ඔවුහු ඔබට සුළු හිංසාවක් හැර (කිසිදු) බාධාවක් ඇති නොකරති. තවද ඔවුහු ඔබ සමග යුධ කළද ඔවුන් ඔබට පිටුපා විසිර යන්නෝය. පසුව ඔවුන් උදව් කරනු ලබන්නේද නැත. 112. ඔවුන් කොයිබට දකිනු ලැබුවද ඔවුන්ට නින්දාව මගින් පහර දෙන ලදී. අල්ලාහ්ගේ (ධර්මය වන) කඹය මගින් හා (විශ්වාස කළ) මිනිසුන්ගේ කඹය (නම් ගිවිසුම) මගින් හැර (ඔවුන්ට අත් ආරක්‍ෂාවක් නැත). තවද ඔවුහු අල්ලාහ්ගෙන් හටගත් උදහසින් හැරුණෝය. තවද ඔවුන්ට දරිද්‍රභාව යෙහිද ප්‍රහාර දෙන ලදී. මෙය (මෙසේ සිදු වූයේ) ඔවුන් අල්ලාහ්ගේ වැකි ප්‍රතිකෂේප

කරමින් හා නබිවරුන් යුතුකමෙන් තොරව (සාපරාධී) ලෙස සාතණය කරමින් සිටි නිසාය. මෙය ඔවුන් (අල්ලාහ්ගේ අණට) අකීකරු වෙමින් සිටි නිසා හා (නොකඩවා) සීමාව ඉක්මවමින්ම සිටි නිසාය.

113. ඔවුන් (සියල්ලන්ම) එක හා සමාන නැත. සුපුද් කරමින් රාත්‍රියෙහි අල්ලාහ්ගේ වැකි පාරායණය කරනා (සත්‍යයෙහි) පිහිටි එක් සමූහයක් පුස්තකයේ අයවලුන් අතර සිටිති.

114. ඔවුහු අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කරන්නෝය. තවද හොඳ දෙය අණ කර නපුරින් වළක්වන් නෝය. තවද යහපතෙහි ඔවුහු යුහුසුඵ වන්නෝය. තවද ඔවුන් යහපත් අයඅතරින්(වන අයවලුන්)ය. 115. තවද යහපතින් ඔවුන් කුමක් කරන්නේද එය ඔවුන්ගෙන් ප්‍රතිකෂේප කරනු නොලබන්නෝය. තවද අල්ලාහ් බියබැතියන් ගැන සර්වඥයාය. 116. අල්ලාහ් වෙතින් (පැමිණෙන දඬුවමින්) නිශ්චය වශයෙන්ම ප්‍රතිකෂේප කරන්නන්ව ඔවුන්ගේ දේපළ හා ඔවුන්ගේ දරුවන් ඔවුන්ව මදකුඳු නොවළක්වයි. තවද ඔවුහු නිරයේ වැසියෝය. ඔවුන් එහි සදකල් රැඳෙන්නවුන්ය. 117. (විශ්වාසවන්නයින්ට එරෙහිව) ඔවුන් මෙලොවෙහි වියදම් කිරීමෙහි උදහරණය නම් සීතල සහිත එක් මාරුතයක් වැනිය. එය තමාටම අපරාධ කර ගත් පිරිසකගේ ගොයමට වැදී එය විනාශ කර දම්මේය. තවද අල්ලාහ් ඔවුන්ට අපරාධ නොකළේය. නමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කර ගත්තෝය.

118. විශ්වාසිකයිනි! ඔබ ඔබගේ අයවලුන් හැර (අන් අයව) ඔබගේ රහස් දන්වන්නන් හැටියට පත් කර නොගන්න. (මන්ද යත්) ඔවුහු ඔබට හිරිහැර කිරීම (මදක් හෝ) අඩුවක් නොකරති. තවද ඔබ හිරිහැර විදීම ඔවුහු ප්‍රිය කරති. නිශ්චය වශයෙන්ම ඔවුන්ගේ මුවෙන් විරෝධය පිට විය. තවද ඔවුන්ගේ සිත්

118. විශ්වාසිකයිනි! ඔබ ඔබගේ අයවලුන් හැර (අන් අයව) ඔබගේ රහස් දන්වන්නන් හැටියට පත් කර නොගන්න. (මන්ද යත්) ඔවුහු ඔබට හිරිහැර කිරීම (මදක් හෝ) අඩුවක් නොකරති. තවද ඔබ හිරිහැර විදීම ඔවුහු ප්‍රිය කරති. නිශ්චය වශයෙන්ම ඔවුන්ගේ මුවෙන් විරෝධය පිට විය. තවද ඔවුන්ගේ සිත්

සඟවා ගත් දෙය ඉතා (එයට වඩා පිළිකලෙන්) දූවැන්තය. ඔබ වටහා ගන්නන්ව සිටින්නේ නම් නිශ්චය වශයෙන්ම අපි ඔබට සාධකය පැහැදිලි කර ඇත්තෙමු. 119. (විශ්වාසිකයින්!) දැන ගනු! ඔබමය ඔවුන් ප්‍රිය කරන්නෝ. (නමුත්) ඔවුහු ඔබව ප්‍රිය නොකරති. ඔබ පුස්තක සියල්ල විශ්වාස කරන්නෙහුය. තවද ඔවුන් ඔබ හමුවුවහොත් 'අපි විශ්වාස කරන්නෙමු' යැයි පවසති. තවද ඔවුහු (ඔබෙන් ඇත් වී) හුදෙකලා වුවහොත් (ඔබ කෙරෙහි ඇති) ද්වේෂය නිසා ඔබට එරෙහිව (යමක් කළ යුතුය යැයි) සිය ඇඟිලි තුඩු සපා ගනිති. එහෙයින් (මුහම්මද්!) 'ඔබගේ ද්වේෂයෙහිම ඔබ නැසී යන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබගේ සිත්හි ඇති දෙය සර්වඥයාය' යැයි පවසන්න. 120. ඔබට යම් යහපතක් ඇති වූ විට එය ඔවුන් දුකට පත් කරයි. ඔබට යම් ගැහැටක් ඇති වුවහොත් එමගින් ඔවුහු සතුටු වන්නෝය. එහෙයින් ඔබ ඉවසීමෙන් සිට (අල්ලාහ්ට) බියබැති වන්නේනම් ඔවුන්ගේ කුමන්ත්‍රණ ඔබට කිසිදු හානියක් ඇති කරනු නොමැත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දෙය වටලා සිට දන්නාය.

121. (මුහම්මද්!) ඔබ ඔබගේ නිවැසියන් වෙතින් අළුයම පිටත්ව (ගොස්) විශ්වාසිකයන් (උහද් සංග්‍රාම පිටියේ) සටන සඳහා (නියමිත) තැන්වල ස්ථානගත කරමින් සිටි සැටි (මෙතෙහි කරනු) අල්ලාහ් අසන්නාය. සර්වඥ යාය. 122. (එම සංග්‍රාමයෙහි) ඔබගෙන් දෙපිරිසක් අදිර්මත් ව(යුධ බිමෙන් පළා ය)න්නට සිතූ විට අල්ලාහ් ඔවුන් දෙපිරිසටම රැකවලා(වූයේ)ය. තවද අල්ලාහ් වෙතම විශ්වාසිකයන් (පූර්ණ) විශ්වාසය තබන්නෝ. 123. ඔබ 'බද්ඊ' (සංග්‍රාම යෙහි) (සංඛ්‍යාවෙන් හා අවිබලයෙන්) දුබලව සිටි විට නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබට උපකාර කළේය. එහෙයින් කෘතඥ වීම සඳහා ඔබ අල්ලාහ්ට බියබැති වන්න.

124. (මුහම්මද්!) විශ්වාසිකයින්ට '(අහසින්) පහළ කරන ලද තුන්දහ සක් මලාඉකාවරුන් මගින් ඔබගේ රබ් ඔබට උපකාර කිරීම ඔබට ප්‍රමාණවත් නොවේද?' යි ඔබ ඔවුන් ගෙන් ඇසූ සැටි (මෙනෙහි කරනු) 125. එසේය. ඔබ ඉවසීමෙන් සිට (අල්ලාහ්ට) බියබැති වී සිටියදී ඔවුන් ඔබ වෙත ඔබට ප්‍රහාර එල්ල කරන්නට පැමිණියහොත් සන්නද්ධ වූ මලාඉකාවරුන්ගෙන් පන්දහසක් මගින් ඔබගේ රබ් ඔබට උදව් කරන්නේය. 126. ඔබට සුඛාරංචියක් ලෙසින්ද ඔබගේ හදවත් සැතීමට පත් කරන්නට හැර (අන් කිසිවක් නිසා) අල්ලාහ් මෙය නොකළේය. තවද අභිබවන්නා, ශෝභාන්විතයාවන අල්ලාහ් වෙතින් මිස (මෙම) උපකාරය (අන් කිසිවෙකුගෙන් පැමිණියේ) නැත. 127. (අල්ලාහ් ඔබට මෙලෙස උදව් කිරීමෙහි අරමුණ) ප්‍රතිකෂේප කරන්නන්ගෙන් කොටසක් විනාශ කිරීමට හෝ ඔවුන් නින්දවට පත් කර පසුව ඔවුන් අලාහයට පත් වූවන්ව ආපසු යෑමය. 128. (මුහම්මද්!) මෙම කාරියෙහි (අප ඔබට අණ කළ දෙය හැර) ඔබට කිසිදු බලයක් නොමැත. (අල්ලාහ්) ඔවුන්ගේ සමා අයැදීම පිළිගත හැකිය. නැතිනම් ඔවුන්ට හිංසාද කළ හැකිය. නිශ්චය වශයෙන්ම ඔවුන් අපරාධ කරුවන්මය. 129. අහසෙහි හා පොළොවෙහි ඇති දෙය අල්ලාහ්ටම හිමිය. ඔහු පැතු අය සමා කරන්නේය. තවද ඔහු පැතුවන්ට දඬුවම් කරන්නේය. තවද අල්ලාහ් සමා කරන්නාය. දයාබරයාය.

130. විශ්වාසිකයින්! දෙගුණ තෙගුණ කරන ලද්දක්ව පොලිය ඔබ අනුභව නොකරන්න. තවද අල්ලාහ්ට බියබැතිවන්න. ඔබ ජය ලබනු ඇත. 131. තවද ප්‍රතිකෂේප කරන්නන්ට සුදනම් කර ඇත්තාවූ (නිරයේ) ගින්නට බිය වන්න. 132. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වන්න. එවිට ඔබ ආශීර්වාද කරනු ලබන්නෝය. 133. ඔබගේ රබ්ගෙන් වූ ඤානව කරාදා එහි පළල

අහස් තලය හා පොළොව වැනි වූ ස්වර්ගය කරා යුහුසුඵ වන්න. එය බියබැතියන්ට සුදනම් කර තිබේ. 134. ඔවුහු කෙබන්දන්ද යත් ඉසුරෙහිද දුගී බවෙහිද (යහපත් දේ වෙනුවෙන්) වියදම් කරති. (තවද) කෝපය ගිල දමන්නන්ය. මිනිසුන්(ගේ වැරදිවල)ට සමා වන්නන්ය. අල්ලාන් (මෙවන්) අලංකාර ක්‍රියා කරනවුන් ප්‍රිය කරන්නේය. 135. තවද ඔවුහු කෙබන්දන්ද යත්, යම් නින්ද සහගත ක්‍රියාවක් ඔවුන් කළ විටද නැතිනම් (යම් පාපයක් කර) තමුන්ට තමන්ම අපරාධ කරගත් විටද (වහා පසුතැවිලි වී) අල්ලාන්ව සිහි කරති. තවද සිය පාපයන්ට සමාවද අයදිති. අල්ලාන් හැර පාපයන් සමා කරන්නා (අන්) කවරෙකුද? තවද ඔවුහු කළ දේ(හි වරද) දනිමින්ම එහි (සැමද) නොරැඳෙති. 136. මෙවැන්නන්ට ඔවුන්ගේ කුලිය ඔවුන්ගේ රබ් වෙතින් ඇත්තා වූ සමාව හා එයට පහළින් ගංගා ගලා බසිමින් තිබෙන්නාවූ ස්වර්ගයන්ය. ඔවුහු එහි සදකල් රැඳෙන්නන්ද වෙති. යහක්‍රියා කළවුන්ගේ කුලිය ඉතා විශිෂ්ඨය. 137. නිශ්චය වශයෙන්ම ඔබට පෙරද මෙවන් මාර්ග (උපදෙස්) කිහිපයක් තිබී ඇත. එබැවින් ඔබ පොළොවේ සංචාරය කරමින් (එවන් උපදෙස්) අසත්‍ය කළවුන්ගේ අවසානය කෙසේ විදූයි බලන්න. 138. මෙය (පොදුවේ) මිනිසුන්ට (සත්‍යය) පැහැදිලි කර(දෙ)න්නක් ලෙසින්ද බියබැතියන්ට සාප්‍ර මඟ පෙන්වන්නක් ලෙසින් හා උපදෙසක් ලෙසින්ද තිබේ.

139. (විශ්වාසිකයින්!) ඔබ දිරිය අත් නොහරින්න. දුක්ද නොවන්න. ඔබ (අව්‍යාජව) විශ්වාස කළවුන්ව සිටිත් නම්ට විශිෂ්ඨයන් වන්නේ ඔබමය. 140. ඔබට (උහද් සංග්‍රාම සමයෙහි) තුවාල ඇතිව තිබුනහොත් (එය පිළිබඳ අධෛර්යමත් නොවන්න. ඇයිද යත් ඔබගේ සතුරන් වන) එම කණ්ඩායමටද මෙලෙසින්ම තුවාල ඇති වී තිබේ. (අසිරුතා ඇති වන) එම දිනට මිනිසුන්

අතර මාරුවෙන් මාරුවට අපි පමුණුවන්නෙමු. සත්‍ය ලෙසින්ම විශ්වාස කළවුන් කවුරුන්දැයි අල්ලාන් දැනගනු පිණිසදා ඔබගේ ධර්මයට දිවි පුදන ත්‍යාගශීලීන් (තෝරා) ගනු පිණිස(මෙසේ කරන්නේ)ය. තවද අපරාධකරුවන්ව අල්ලාන් ප්‍රිය කරනුයේ නොමැත. 141. (තවද මෙසේ කළේ) විශ්වාසිකයන්ව අල්ලාන් පවිත්‍ර කිරීමටද, ප්‍රතිකෂේප කරන්නන් විනාශ කිරීමටදය. 142. (විශ්වාසිකයින්!) ඔබගෙන් (අල්ලාන් වෙනුවෙන්) කැපකිරීම් කරන් නන් කවුරුන්දැයි අල්ලාන් පරීක්ෂා කර නොදන හා ඉවසා දරා ගන්නවුන් කවුරුන්දැයි ඔහු නොදන ඔබ (පහසුවෙන්) ස්වර්ගයට ඇතුල් විය හැකිය යැයි ඔබ සිත(ාසිටි)න්නෙහිද? 143. තවද මරණය හමුවන්නට පෙරම එයට ආශා කරන්නවුන්ව නිශ්චය වශයෙන්ම ඔබ දැන සිටියෙහිය. එහෙයින් (දැන්) ඔබ එය (සියැසින්ම) දුටුවන් ලෙසින් ප්‍රත්‍යක්ෂ කර සිටින්නෙහිය.

144. තවද මුහම්මද් දූතයෙකු මිස අමරණීය කෙනෙකු නොවේ. නිශ්චය වශයෙන්ම ඔහුට පෙරද මෙවන් දූතයන් (පැමිණ) ගොස් ඇත්තාහ. ඔහු මරණයට පත් වුවහොත් හෝ ඝාතණය කරනු ලැබුවහොත්, ඔබ ඔබගේ යටිපතුල මත (සිට ධර්මයට පිටු පා) ආපසු යන්නෙහිද? එසේ කවුරුන් හෝ සිය පතුල් මත සිට හැරුනහොත් එවිට ඔවුන් අල්ලාන්ට කිසිදු හානියක් ඇති නොකරන්නේමය. තවද කෘතඥ වනවුන්ට (එයට හිමි විශිෂ්ඨ) කුලිය අල්ලාන් දෙන්නේමය.

145. තවද කිසිදු කෙනෙකුට කලින්ම හෝරාව නිශ්චය කරනු ලැබූ අල්ලාන් ගේ අණ පිරිදි වන (ඉරණමේ) අකුර අනුව මිස ඔහු මරණයට පත් වීමක් (යනු) නොමැත. තවද කවුරුන් මෙලොව යහපත පතන්නේද අපි ඔහුට එයින් (පමණක්)ම දෙන්නෙමු. තවද කවුරුන් එලොවෙහි යහපත පතන්නේද ඔහුට එයින්ම දෙන්නෙමු. කෘතඥ වනවුන්ට අපි කුලිය දෙන්නෙමු.

146. තවද (අල්ලාහ්ගේ) දූතයන් කිහිප දෙනෙකුද මවුන් සමග යහපත් ගැන්වීම්ද ඇතුළත් බොහෝ දෙනෙක් එක්ව (ධර්මය වෙනුවෙන්) සටන් කර ඇත්තාහ. නමුත් ඔවුන්ට අල්ලාහ්ගේ මාර්ගයේ (එවිට) හට ගත් දේ නිසා ඔවුහු අදිරිමත් වී හෝ දුර්වල වී හෝ (සතුරන් අභිමුඛයෙහි යටහත්ව) උපශාන්තද නොවූහ. තවද ඉවසන්නන්ව අල්ලාහ් ප්‍රිය කරන්නේය

147. (මෙවැනි අවස්ථාවලදී) 'අපගේ රබ්! අපගේ පාපයන්ද අපගේ ක්‍රියාවන්හි සීමාව ඉක්මවූ (ක්‍රියා)වද ඔබ අපට සමා කර අපගේ පාද ස්ථිර කරනු මැන. තවද ප්‍රතිකෂේප කරන සමූහයාට එරෙහිව අපට උදව්ද කරනු මැනවි' යැයි කීම හැර ඔවුන්ගේ ප්‍රකාශය (අත් කිසිවක්ව) තිබුණේ නැත. 148. එහෙයින් අල්ලාහ් ඔවුන්ට මෙලොවෙහි කුලියද එලොවෙහි යහපතෙහි අලංකාර දෙයද දුන්නේය. තවද අල්ලාහ් අලංකාර ක්‍රියා කරන්නන් ප්‍රිය කරන්නේය.

149. විශ්වාසිකයින්! ප්‍රතිකෂේප කරන්නන්ට ඔබ අවනත වුවහොත් ඔවුන් ඔබව (විශ්වාසයෙන් ඇත් කොට) ඔබගේ යටිපතුල් මත හරවනු ඇත. එවිට ඔබ අලාභයට පත් වුවත් ලෙසින් හැරෙනු ඇත. 150. මොවුන් නොව ඔබගේ රැකවලා අල්ලාහ්ය. තවද උපකාර කරන්නන් ගෙන් විශිෂ්ඨයා ඔහුය. 151. කුමක් සඳහා ඔහු සාධකයක් පහළ නොකළේද? එය ඔවුන් අල්ලාහ්ට සම කළ හෙයින් ප්‍රතිකෂේප කළවුන්ගේ සිතෙහි තැතිගැන්මක් අපි ඇති කරන්නෙමු. තවද ඔවුන් රැඳෙන ස්ථානය නිරයයි. මෙම අපරාධකරු වන්ගේ රැඳුම්පළ (එය) ඉතා නරකය. 152. තවද ඔහුගේ අනුමැතියෙන් ඔවුන්ව ඔබ ඝාතණය කළ සමයෙහි අල්ලාහ් නිශ්චය වශයෙන්ම ඔහුගේ පොරොන්දුව ඔබට (අලංකාර ලෙසින්) සත්‍ය කළේය. අවසානයෙහි ඔබ බියසුල්ලන් වී (ඔබට නියම කරන ලද) අණෙහි මතභේද ඇති කරමින්

සිටියෙහිය. ඔබ කුමට කැමති වූයේද එය ඔහු ඔබට පෙන්වූ පසුද ඔබ අණ කඩ කරන්නට වූයෙහිය. ඔබ අතුරින් මෙලොව ප්‍රිය කරන්නෝද සිටිති. (එමෙන්ම) ඔබ අතුරින් එලොව ප්‍රිය කරන්නන්ද සිටිති. පසුව ඔබ පරීක්ෂා කරනු පිණිස (එම සතුරන්) ඔවුන් වෙතින් ඔහු ඔබව හැරෙව්වේය. තවද ඔහු නිශ්චය වශයෙන්ම ඔබට සමා කළේය. අල්ලාහ් විශ්වාසිකයන් කෙරෙහි ප්‍රසාදය ඇත්තය. 153. (උහද් සංග්‍රාම සමයෙහි අල්ලාහ්ගේ) දූතයා ඔබ පිටුපස සිටිමින් ඔබ අමතමින් සිටි විට ඔබගෙන් කිසිවෙකු හැරී නොබලා (ම කඳු මුදුනට) නැග ගත් සැටි (මෙනෙහි කරනු). ඔබට කුමක් නොලැබී ගියේද? එය ගැන හෝ ඔබට කුමක් හටගත්තේද? එය ගැන හෝ ඔබ දුක් නොවීම පිණිස (දූතයාට අකීකරු වීම මගින් ඔබ ගෙන දුන් මෙම) සංවේගය නිසා ඔබට ඔහු පරාජයේ සංවේගයම ප්‍රතිඵලයක් ලෙසින් දුන්නේය. තවද ඔබ කරන දෙය ගැන අල්ලාහ් මනාව සංවේදීය.

154. මෙයින් පසුව ඔහු ඔබට (සිතට) සාමය දෙන කෙටි නින්දක් පහළ කළ අතර, එය ඔබගෙන් පිරිසක් වෙලා ගත්තේය. ඔබගෙන් තවත් පිරිසක් අඥාණ කාලයේ සිතූම් පරිදි අල්ලාහ් පිළිබඳ සත්‍යයට පටහැනි දෙය සිතමින් නිශ්චය වශයෙන්ම ඔවුන්ගේ සිත් ඔවුන්ට සංවේගයක් ඇති කළේය. '(අප කරන මෙම) කාරියෙන් අපට කිසි(ඵලද)වක් තිබේද?' යැයි ඔවුහු පවසති. එයට (මුහම්මද්!) 'නිශ්චය වශයෙන්ම කාරියන් සියල්ලම හිමි අල්ලාහ්ටමය' යැයි පවසනු. (මෙය හැර) ඔබට හෙළි නොකළ (ඇතැම්) දේ ඔවුහු සිය සිත තුළ සඟවා ගෙන සිටිති. 'අපිට යම් (තීරණ ගැනීමේ) බලයක් තිබුනහොත් මෙහි පැමිණ (මෙසේ නිකරුණේ) මරණු ලැබීමට ලක් නොවන්නෙමු' යැයි කියති. (මුහම්මද්!) 'ඔබ ඔබගේ නිවෙස්හි රැඳී සිටියදං කවුරුන් සාතණය කරනු ලැබී මෙන්ම මරණයට පත් වනු ඇත

යැයි (ඉරණම) තීක්ෂු වී ඇත්තේද ඔවුහු තමන් (මැරී) වැටිය යුතු තැන්වලට (නිතැතින්ම) පැමිණෙන්නෝමය' යැයි (එම කූහකයින්ට) කියනු. (මෙසේ කරනු ලැබුවේ) ඔබගේ සිත්හි ඇති දෙය පරීක්ෂා කිරීමටද ඔබගේ හදවත්හි ඇති දෙය (සත්‍යද අසත්‍යදැයි) වෙන් කර දැන ගැනීමටය. තවද සිත්හි ඇති දෙය අල්ලාහ් දන්තේය. 155. (විශ්වාසිකයින්!) දෙපිරිස් (සංග්‍රාම භූමියෙහි) හමු වූ දිනයේ ඔබගෙන් ආපසු හැරුනු එවැන්නන් උපයා ගත් ඇතැම් (නපුරු) දෙය නිසා (යහපත් ක්‍රියාවක් වූ) එයින් ඔවුන්ව ගිලිහෙන්නට සැලැස්වූයේ සාතන්මය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔවුන් සමා කර ඇත්තේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමා කරන්නාය. ඉවසා දරා ගන්නාය.

156. විශ්වාසිකයින්! ප්‍රතික්ෂේප කරන්නන් මෙන් ඔබ නොවන්න. පොළොවෙහි සංචාරය කරන්නන්ව හෝ සටන් කරන්නන්ව හෝ සිටි (හා එයින්ම මරණයට පත්) සිය සොහොයුරන් පිළිබඳ (පවසන විට), 'ඔවුන් අප වෙතම සිටියේ නම් මරණයට පත් නොවනුද, ඝාතණය නොකර ලදුවද සිටිනු ඇත' යැයි පවසයි. මෙය ඔවුන්ගේ හදවත්වල (සදපවතින) දූඩි දුකක් බවට පත් කිරීමටම අල්ලාහ් මෙලෙසින් කරන්නේය. පණ දෙන්නේද මරණයට පත් කරන්නේද අල්ලාහ්මය. තවද අල්ලාහ් ඔබ කරන දෙය බලන්නාය. 157. අල්ලාහ්ගේ මාර්ග යෙහි ඔබ ඝාතණය කරනු ලැබුවද, (එලෙසින්ම) මරණයට පත් වූවද, නිශ්චය වශයෙන්ම අල්ලාහ් වෙතින් ලැබෙන සමාව හා ආශීර්වාදය (ප්‍රතික්ෂේප කරන්නන්) රැස් කර ඇති (සියළු) දෙයට වඩා උසස්ය. 158. ඔබ පණ නසනු ලැබුවද, (නිතැතින්ම) මරණයට පත් වූවද, නිශ්චය වශයෙන්ම ඔබ එක්රැස් කරනු ලබන්නේ අල්ලාහ් වෙතමය. 159. (මුහම්මද්!) අල්ලාහ්ගේ ආශීර්වා දය නිසාම ඔබ ඔවුන් සමග මෘදුව ඇසුරු කරන්නෙහිය.

තවද වචනයෙන් දරුණු අයෙකු ලෙසින් හෝ අනුකම්පා වෙන් තොර හදවත් ඇත්තෙකු ලෙසින් ඔබ සිට තිබුනහොත් ඔවුන් ඔබගෙන් වෙන් වී ගොස් තිබෙනු ඇත. එහෙයින් ඔවුන්ට සමා වී ඔවුන් වෙනුවෙන් (අල්ලාහ්ගෙන්ද) සමාව අයදින්න. තවද (ඇතැම්) කටයුතුවලදී ඔවුන් සමග සාකච්ඡා කරන්න. යම් කටයුත්තක් ඔබ තීරණය කළහොත් (පසුව) අල්ලාහ් වෙතම (එය පවරා ඔහු මත පූර්ණ) විශ්වාසය තබන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් (තමන් වෙත පූර්ණ) විශ්වාස තබන්නන්ව ප්‍රිය කරන්නේය. 160. (විශ්වාසිකයින්!) අල්ලාහ් ඔබට උදව් කරයි නම් ඔබව අභිබවන්න (ලොව) කිසිවෙකු නැත. ඔහු ඔබව (උදව් නොකර) අත්හලහොත් එයින් පසුව ඔබට උදව් කරන්නනේ කවුරුන්ද? තවද අල්ලාහ් වෙතම විශ්වාසිකයන් (සිය පූර්ණ) විශ්වාසය තබනු මැනවි.

161. තවද වංචා කිරීම කිසිදු දූතයෙකුට සුදුසු නොවේ. කවුරුන් හෝ වංචා කළ හොත් ඔහු වංචා කළ එම දෙයත් සමග එලොව (නිෂ්ප) දිනයෙහි ඔහු එනු ඇත. පසුව සෑම කෙනෙකුම ඔහු ඉපැයූ දෙය(ට හිමි කුලිය) පූර්ණ ලෙසින් දෙනු ලබති. (ඔවුන්ගේ කුලිය අඩු හෝ වැඩි කරමින්) ඔවුහු අයුක්තිය කරනු නොලබති. 162. අල්ලාහ් ගේ සන්තෘප්තිය ලැබූවා අල්ලාහ්ගේ උදහසට ලක්වූවා හා සම වේද? (උදහසට ලක් වූ) ඔහුගේ රැඳුම් පළ නිරයයි. (අවසාන වශයෙන්) ළඟා වන තැන්වලින් එය ඉතාම නපුරුය. 163. (අල්ලාහ්ගේ තෘප්තිය ලැබූ) ඔවුහු අල්ලාහ් වෙත විවිධ තරාතිරම් වලින් යුතු වෙති. තවද ඔබ කරන දෙය අල්ලාහ් බලන්නාය. 164. විශ්වාසිකයන් වෙත ඔවුන්ට දූතයෙකු ව ඔවුන් අතරින්ම ඔහු එවීමෙන්, නිශ්චය වශයෙන්ම මහත් ආශීර්වාදයක් කර ඇත්තේය. (එම දූතයා වන) ඔහු (අල්ලාහ් වන) ඔහුගේ වැකි පාරායණය කර පෙන්වා ඔවුන්ව

(පාපයන්ගෙන්) පවිත්‍ර කරන්නේය. (තවද) ඔවුන්ට පුස්තකය හා ඥාණය ප්‍රගුණ කරන්නේය. නිශ්චය වශයෙන්ම ඔවුහු මෙයට පෙර ප්‍රකට මගවැරදීමකම සිටියෝය.

165. (යුධ බිමෙහි) ඔබට යම් (සුළු) ගැහැටක් ඇති වන විට (හා මෙයට පෙර) මෙය මෙන් දෙගුණයක් ගැහැට (ඔබගේ සතුරන්ට අප) ඇති කර තිබියදීම (අකාතඥ වී) 'මෙය කෙසේ හට ගැනීද?' යි කියන්නෙහිද? (දුකයාගේ උපදෙස්වලට කීකරු නොවූ නිසා) මෙය (හට ගත්තේ) ඔබ වෙතින්ම' යැයි (මුහම්මද්! ඔවුන්ට) පවසනු. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියළු දේ කෙරෙහි බලය ඇත්තාය. 166. තවද දෙපාර්ශවය හමු වුණ දිනයෙහි ඔබට සිදු වූ දෙය, (සිදු වූයේ) අල්ලාහ්ගේ අනුමැතිය මගින් මය. තවද (මෙය) විශ්වාසිකයන් (කවුරුන්දැයි) ඔහු දැන ගැනීම පිණිසය. 167. තවද කුහකයින් (කවුරුන්දැයි) දැන ගැනීම පිණිසදය. විශ්වාසිකයිනි! එම කුහකයින් වන ඔවුන්ට 'ඔබ පැමිණ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්න. නැතිනම් (අපගේ සතුරන්ව) වළක්වන්න' යැයි ඔවුන්ට පවසනු ලැබුවේ නම්, 'යුද්ධය පිළිබඳ අප දැන සිටියේ නම් අපි ඔබව අනුගමනය කරන්නෙමු' යැයි ඔවුහු පවසති. ඔවුහු එදින විශ්වාසයට වඩා ප්‍රතිකේෂ්පයටම සමීපව සිටින්නන් වූහ. තවද ඔවුන්ගේ හදවත්හි නැති දෙයක්ම ඔවුහු සිය මුවෙන් පවසති. තවද ඔවුන් (තම සිත්හි) සඟවා ඇති දෙය අල්ලාහ් දන්නේය. 168. එවැන්නන් (සිය නිවෙස්වල) රැඳෙමින්ම (යුද්ධයෙන් මරණයට පත්) සිය සොහොයුරන් පිළිබඳ, (පවසන විට) 'ඔවුන් අපට කීකරු වූයේ නම් (මෙලෙසින්) මරණයට පත් නොවනු ඇත' යැයි පැවසූහ. 'ඔබගේ කියුමෙහි ඔබ සත්‍යවාදීන් නම්, ඔබට මරණය ළඟා නොවන පරිදි එය වළකා ගන්න' යැයි (මුහම්මද්!) ඔබ කියනු.

169. (මුහම්මද්!) අල්ලාහ්ගේ මාර්ගයේ මරණයට පත්

කරනු ලැබුවත්ව මරණයට පත් වූවන් යැයි ඔබ (කිසිවිටෙක) නොසිතන්න. නමුත් ඔවුන් සිය රබ් වෙත ජීවත් වන්නන් ලෙසින්ම සිටින අතර ඔවුහු (අල්ලාහ් විසින්) ආහාරද දෙනු ලබන්නෝය. 170. (තවද) ඔවුහු අල්ලාහ් සිය ආශීර්වාදයෙන් ඔවුන්ට ප්‍රදානය කළ දෙයින් අමනාතන්දයට පත් වූවන්වද සිටිති. (තවද සටනින් මරණයට පත් නොවී) ඔවුන් සමග එක් නොවී ලොවෙහි සිටින්න(වූ විශ්වාසිකය)න් පිලිබඳ 'ඔවුන්ට(ද) කිසිදු බියක් නැත. තවද ඔවුහු දුකටද පත් නොවෙති' යැයිද සකුටු වෙමින් සිටින්නෝය. 171. (තවද) අල්ලාහ් වෙතින් වන භාග්‍යයෙන් ආශීර්වාදයෙන් ඔවුහු සකුටුවෙමින් සිටින්නෝය. ඇත්තෙන්ම අල්ලාහ් විශ්වාසිකයින්ගේ කුලිය අපතේ නොයවයි.

172. තමන්ට කුවාල වූ පසුද අල්ලාහ් ගේ හා දූතයාගේ ඇමතූම පිළිගත්තත් මොවුන්ය. ඔවුන්ගෙන් කවුරුන් අලංකාර දෙය කර (අල්ලාහ්ට) බියබැඳි වූවෝද, එවැන්නන්ට අති විශිෂ්ඨ ත්‍යාග ඇත. 173. (තවද) මොවුන් කෙබන්දන්ද යත් මිනිසුන් (කිහිප දෙනෙකු ඔවුන් වෙත පැමිණ) 'ඔබට එරෙහිව (සටන් කිරීමට) නිශ්චය වශයෙන්ම මිනිසුන් (විශාල ලෙසින්) එක් වන හෙයින් ඔවුන්ට බිය වන්න' යැයි පැවසූ විට, එ(ම ප්‍රකාශ)ය ඔවුන්ට (බිය ඇති කිරීම වෙනුවට) විශ්වාසයම (තවත්) වැඩි කරනු ලැබුවන්ය. තවද විශිෂ්ඨ විශ්වාසවන්තයෙකු ලෙසින් අල්ලාහ් අපට ප්‍රමාණවත්ය යැයිද ඔවුහු කීවෝය. 174. එහෙයින් ඔවුන් අල්ලාහ්ගේ භාග්‍යයද ආශීර්වාදයද ලබමින් හැරුනු අතර ඔවුන්ට කිසි නපුරකදු ලං නොවී ඔවුහු අල්ලාහ්ගේ සන්තෘප්තිය හඹා ගියහ. අල්ලාහ් අති දූවැන්න ඉසුරු ඇත්තාය. 175. සිය සුමිතුරන් (බිහිසුණු අය යැයි ඔවුන්) පිලිබඳ බිය වද්දන සාතාන් මොහුමය. එහෙයින් ඔබ විශ්වාසික යන් නම් ඔවුන්ට බිය නොවී මටම බිය වන්න.

176. තවද (මුහම්මද්!) ප්‍රතිකේෂ්පයෙහි යුහුසුලු වන්නන් ඔබ

සංවේගයට පත් නොකරන්නවා. නිශ්චය වශයෙන්ම අල්ලාහ්ට කිසිදු බාධාවක් ඔවුන්ට කළ නොහැකිමය. එලොවෙහි ඔවුන් කිසිදු භාග්‍යයක් නොලැබීම අල්ලාහ් පතන්නේය. ඔවුන්ට දවැන්ත හිංසනයක්ද ඇත. 177. විශ්වාසය වෙනුවට නිශ්චය වශයෙන්ම ප්‍රතිකේෂ්පය මිළ දී ගත් එවැන්නන් අල්ලාහ්ට කිසිදු බාධාවක් ඇති කළ නොහැකිමය. ඔවුන්ට වේදනාකාරී හිංසනයක්ද ඇත. 178. තවද ප්‍රතිකේෂ්ප කරන්නන් ඔවුන්ට (දඬුවමක්) පමා කරනු ලැබීම තමන්ට යහපතක් (සිදු වන බවට සලකුණක්) යැයි ඔවුන් සිතනුඑපා. අප ඔවුන් (හිංසනය) පමා කරනුයේ ඔවුන් (තමන්ගේ) පාපයන් (තවත්) වැඩි කරගනු පිණිසමය. ඔවුන්ට නින්දිත හිංසනයක් ඇත. 179. (කුහකයිනි!) සුදන්නගෙන් දුදන්න වෙන් කර දන්වන තෙක් ඔබ කුමක් මත සිටින්නෙහිද එය මතම විශ්වාසික යන්වද තබන්නෙකුව අල්ලාහ් නොමැත. වසන් වී ඇති (සියළුම) දෙය ඔබට දන්වන්නෙකුවද අල්ලාහ් නොමැත. එනමුදු සිය දූතයන්ගෙන් තමා පතන්නන්ව (මේ සඳහා) අල්ලාහ් තෝරා ගන්නේය. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ දූතයන් විශ්වාස කරන්න. ඔබ විශ්වාස කර බියබැතිවුවහොත් ඔබට ඉමහත් ත්‍යාග ඇත්තේය.

180. තවද අල්ලාහ් සිය ආශීර්වාද යෙන් ඔවුනට ප්‍රදනය කළ දෙයෙහි මසුරුකම් කරනවුන් එය ඔවුන්ට යහපත් දෙයක් යැයි නිශ්චය වශයෙන්ම නොසිතන්නවා. එය ඔවුන්ට නපුරකි. ඔවුන් මසුරුකම් කළ එයින් මාලයක් තනා එය අවසාන දිනයෙහි ඔවුන්ගේ ගෙලෙහි එල්ලනු ලබයි. තවද අහසෙහි හා පොළොවෙහි (සම්පූර්ණ) උරුමය අල්ලාහ්ටම හිමිය. තවද අල්ලාහ් ඔබ කරන දේ පිළිබඳ සංවේදියාය. 181. 'නිශ්චය වශයෙන්ම අල්ලාහ් දුගිය. අපමය ධනවතුන්' යැයි පැවසුවන්ගේ

කීම අල්ලාහ් නිශ්චය වශයෙන්ම ශ්‍රවණය කළේය. ඔවුන් කී දෙය හා ඔවුන් අයුක්ති සහගතව (අපගේ) දූතයන් සාතනය කිරීමද අපි සටහන් කරන්නෙමු. (පසුව) ‘පුළුස්සා දමන වේදනාව (දූන්) ඔබ රස විඳ බලන්න’ යැයිද අපි (ඔවුන්ට) කියන්නෙමු. 182. එය ඔබගේ අත් පෙරටු කළ දේ නිසා මිසං නිශ්චය වශයෙන්ම අල් ලාහ් (සිය) ගැත්තන්ට අසාධාරණය කරන්නෙක් (නිසා) නොවේ. 183. (යුදෙව්වන් වන) එවැන්නන් ‘අප වෙත පැමිණෙන කුමන දූතයෙක් වුවද එක් කැපකිරීමක් ගෙන එය ගින්න ගොදුරු කර ගන්නා තුරු අප (ඔහුව) විශ්වාස නොකළ යුතු යැයි නිශ්චය වශයෙන්ම අල්ලාහ් අපගෙන් සහතිකයක් ගෙන ඇත්තේය’ යැයි පවසති. (එයට මුහම්මද්!) ‘මට පෙර පැමිණි දූතයන් පැහැදිලි සාධකද, ඔබ ඇසූ දෙයද නිශ්චය වශයෙන්ම ඔබ වෙත ගෙන ආවේය. ඔබ (ඔබගේ කීමෙහි) සත්‍යවත්තයින් නම් ඔවුන්ව සාතනය කළේ ඇයි ද?’ යි ඔවුන්ගෙන් අසනු. 184. (මුහම්මද්! මෙයින්) පසුවද ඔවුන් ඔබ අසත්‍ය කළහොත් (ඔබ එය ගැන දුක් නොවන්න. මන්ද යත්) ඔබට පෙරත් පැහැදිලි සාධකද, ආගමිද, ප්‍රභාසම්පන්න පුස්තකයද රැගෙන ආ දූතයන් බොහෝ දෙනෙකු (මෙලෙසින්ම මෙම යුදෙව්වන් විසින්) අසත්‍ය කරනු ලැබූහ. 185. සෑම කෙනෙක්ම මරණය රස විඳින්නෝමය. තවද ඔබගේ (ක්‍රියාවලට හිමි) කුලිය ඔබ පූර්ණ අන්දමින් දෙනු ලබන්නේ අවසාන දිනයෙහිය. එහෙයින් කවුරුත් (නිරය) ගින්නෙන් ඇත් කරනු ලැබ ස්වර්ගයට ඇතුල් කරනු ලබන් නේද, ඔහු නිශ්චය වශයෙන්ම විජයග්‍රහණය කළේය. තවද මෙලොව ජීවිතය (යනු මිනිසුන්) මූලා කරන (අල්පමාත්‍ර) වින්දනයක් මිස (අන් කිසිවක්) නොවේ.

186. (විශ්වාසිකයින්!) ඔබගේ ධනයෙහිද, ඔබ ප්‍රාණයෙහිද නිශ්චය වශයෙන්ම ඔබ පරීක්ෂණ කරනු ලබන්නෙහිය. ඔබට පෙර

පුස්තකය දෙනු ලැබුවන්ගෙන්ද මුණ්ඩ්වරුන්ගෙන්ද (සිතට) හිරිහැර (දෙන) බොහෝ (වදන්) ඔබ නිශ්චය වශයෙන්ම අසනු ඇත. තවද ඔබ ඉවසා දරා බියබැතිව සිටියහොත්, එය නිශ්චය වශයෙන්ම සියළුම කාරියන්ගෙන් ඵලදයීම ක්‍රියාව වනු ඇත.

187. පුස්තකය දෙනු ලැබුවන්ට '(ඔබට දෙනු ලැබූ) පුස්තකය වසන් නොකර ජනයිත්ට පැහැදිලි කරන්න' යැයි අල්ලාහ් සහතිකය ගත් මොහොත (මුහම්මද්! ඔවුන්ට සිහිපත් කරනු). පසුව ඔවුහු (තමන්ගේ) මෙම සහතිකය ඔවුන්ගේ පිටුපසට විසි කර එය වෙනුවට සුළු මිලක් ලබා ගත්තෝය. ඔවුන් මෙසේ ගත් දෙය ඉතාම නරකය.

188. (මුහම්මද්!) තමුන් කළ (සුළු යහ) ක්‍රියාවක් ගැන සතුටු වෙමින් සිටින්නන්ද, තමන් නොකළ (යහ) ක්‍රියා සම්බන්ධයෙන් (තමුන්) ප්‍රශංසා කරනු ලැබීමටද කැමතිවන්නන් ගැන ඔබ නොසිතනු. (තවද) ඔවුන් අල්ලාහ්ගේ දඬුවමින් ගැලවී ජයග්‍රාහීව සිටිත් යැයි නිශ්චය වශයෙන්ම ඔබ නොසිතනු. ඔවුන්ට වේදනාකාරී හිංසන ඇත.

189. අහසෙහි හා පොළොවේ පාලනය අල්ලාහ්ටම හිමිය. තවද අල්ලාහ් සියළු දේ කෙරෙහි බලය ඇත්තාය.

190. නිශ්චය වශයෙන්ම අහස හා පොළොව මැවීමෙහි හා රාත්‍රිය හා දවාල මාරු වීමෙහි නුවණැතියන්ට සාධක ඇත.

191. ඔවුහු කෙබන්දන්ද යත්, සිටිවනමද හිඳගත් සැටියෙන්ද, සිය ඉල මත (හාන්සි වී සිටිමින්)ද අල්ලාහ් මෙනෙහි කරති. තවද අහස් හා පොළොව මැවීම් පිළිබඳද සිතති. 'අපගේ රබ්! ඔබ මෙය නිකරුණේ නොමැවූවෙහිය. ඔබ සුවිශුද්ධය. එහෙයින් අපව ගින්නෙන් ආරක්‍ෂා කරනු මැනී (යැයි ප්‍රාර්ථනා කරති) 192. 'අපගේ රබ්! නිශ්චය වශයෙන්ම ඔබ කවරෙකුව ගින්නට ඇතුල් කළේද? නිශ්චය වශයෙන්ම ඔබ ඔහුව නින්දවට පත් කළෙහිය. තවද අපරාධකරුවන්ට කිසිදු උදව්කරු වෙකු නැත.

193. ‘අපගේ රබ්! ‘ඔබගේ රබ්ව විශ්වාස කරනු’ යැයි විශ්වාසය වෙත කැඳවන්නාගේ කැඳවීමට අපි නිශ්චය වශයෙන්ම සවන් දී විශ්වාස කළෙමු. අපගේ රබ්! අපට අපගේ පාපයන් සමා කරනු මැන. තවද අපගේ අකුසල් අපෙන් ඉවත් කරනුද මැන. තවද හොඳ අය සමග අපව මරණයට පත් කරනු මැන. 194. ‘අපගේ රබ්! ඔබ ඔබගේ දූතයින් මගින් අපට පොරොන්දු වූ දෙය අපට දෙනු මැන. තවද ‘කියාමත්’ දිනයෙහි අපව නින්දවට පත් නොකරනුද මැන. නිශ්චය වශයෙන්ම ඔබ පොරොන්දු කඩ නොකරන්නෙකි. (යැයිද ඔවුන් පවසති)

195. එබැවින් ‘නිශ්චය වශයෙන්ම මම ඔබගෙන් ස්ත්‍රී හෝ පුරුෂයින් කිසි වෙකුගේ යහකියා අපතේ නොයවමි යැයි ඔවුන්ගේ රබ් ඔවුන්ට ප්‍රතිචාර දුන්නේය. ඔබගේ ඇතැමෙක් තවත් ඇතැමෙකුගෙන්ය. තවද සංක්‍රමණය කරන්නන්ද, තම නිවසින් පිට කරනු ලැබුවන්ද, මාගේ මාර්ගයෙහි හිරිහැර කරනු ලැබුවන්ද, සටන් කළවුන්ද, (යුධ පීටියෙහි) ඝාතණයට ලක් වූවන්ද ඇත්තෙන්ම මම ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් තුරන් කරන් නෙමි. තවද ඔවුන්ව එහි පහළින් ගංගා ගලා බසින උද්‍යානවලට ඇතුල් කරමි. (යැයි ඔහු පැවසුවේය. මෙය ඔවුන්ට ලැබෙනුයේ) අල්ලාහ්ගෙන් වූ කුලියක් ලෙස(නිබෙ)යි. තවද අල්ලා හ්, ඔහු ළග අලංකාර කුලියක් ඇත. 196. (මුහම්මද්!) ප්‍රතිකේෂ්ප කරන්නන් (මහා ධනවතුන්ව හා බලය ඇත්තන්ව විශාල) නගරවල සැරිසරමින් සිටීම ඔබ මූලාවට පත් නොකරන්වා. 197. (එම ධනවත් ජීවිතය) අල්පමාත්‍ර සැපතකි. පසුව ඔවුන්ට අයත්වන තැන නිරයයි. එය නවාතැන්වලින් ඉතාම තරකය.

198. නමුත් ඔවුන්ගේ රබ්ට බියබැති වන්නන් වන ඔවුන්ට එහි පහළින් ගංගා ගලා බසින උද්‍යාන ඇත. ඔවුන් එහි සදකල්

රැදෙන්නන්ය. (මෙය) අල්ලාහ්ගේ වූ සත්කාරයකි. තවද අල්ලාහ් වෙත ඇති දෙය යහපත් අයට ඉතා විශිෂ්ඨය.199. නිශ්චය වශයෙන්ම පුස්තකයේ අයවලුන් අතර, අල්ලාහ්වද ඔබ වෙත පහළ කළ දෙයද, ඔවුන් වෙත පහළ කළ දෙයද අල්ලාහ්ට බියවෙමින් විශ්වාස කරන්නෝද සිටිති. ඔවුහු සුළු මුදලක් සඳහා අල්ලාහ්ගේ වැකි අලෙවි නොකරන්නෝය. ඔවුන්ට ඔවුන්ගේ කුලිය ඔවුන්ගේ රබ් වෙත ඇත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ගණන් ඇසීමෙහි කඩිනමිය. 200. විශ්වාසිකයින්! ඔබ ඉවසන්න. තවද (යුධ බිමෙහි) එකිනෙකා අතර ඉවසීමෙන් සිටින්න. තවද (සතුරු ප්‍රහාර අපේක්‍ෂාවෙන් සැම විටම) සුදනමින් සිටින්න. තවද අල්ලාහ්ට බියබැති වන්න. ඔබ ජය ලැබිය හැකිය.

4. අන්තිසා - ස්ත්‍රීන් (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. මනුෂ්‍යයෙහි, ඔබලා එකම ජීවයකින් මවා නිර්මාණයකර, එයින්ම ඔහුගේ සහකාරිය ද මවා, ස්ත්‍රී පුරුෂ වශයෙන් බහුලව ව්‍යාප්ත වීමට සැලැස්වූ ඔබලාගේ නිර්මාතෘවරයාණන්ට බිය පක්‍ෂපාතී වන්න. ලේ නෑයන් අතර සබදතා බිඳ හෙලන සිද්ධීන් ගෙන් වලකින්න. නිර්මාතෘවරයාණන්ට පමණක්ම බය පක්ෂපාතී වන්න. (මක්නිසාද) අල්ලාහ් ගේ අවධානය නිතරම ඔබ දෙසට යොමුව ඇත. 2. තවද ඔබ අනාථයින්ගේ දේ ඔවුන්ට (ඔවුන් නිසි වියට පත් වූ විගස කිසිදු අඩු කිරීමකින් තොරව ආපසු) දෙන්න. එහි ඇති හොඳ දෙය වෙනුවට නරක දෙය මාරුද නොකරන්න. ඔවුන්ගේ වස්තුව ඔබගේ වස්තුව සමග

(මුසු කර) ගිල නොදමන්න. නිශ්චය වශයෙන්ම එය දැවැන්ත පාපයක් විය. 3. අනාථයින් විෂයයෙහි සාධාරණය ඉටු කිරීමට ඔබට නොහැකි වනු ඇත යැයි ඔබ බිය වුවහොත්, (සාමාන්‍ය) ස්ත්‍රීන්ගෙන් ඔබ මනාප ස්ත්‍රීන් දෙදෙනා බැගින් හෝ තිදෙනා බැගින් හෝ සිව් දෙනෙකු බැගින් හෝ සරණපාවා ගන්න. (එසේ විවාහ කර) ඔවුන් අතර සාධාරණ ලෙස ක්‍රියා කිරීමට නොහැකි යැයි ඔබ බිය වුවහොත්, (ඔබ විවාහ කර ගත යුත්තේ) එක් ස්ත්‍රීය(ක් පමණ)කි. නැත්නම් ඔබට සුදුසු වන්නේ) ඔබගේ සුරතීන් හිමි කරගත් (වහල්) කතකි. ඔබ අයුක්තිය නොකිරී මට (නම්) ඉතා සමීප (පිළිවෙත) මෙයමය. 4. ඔබ (විවහ කරන) ස්ත්‍රීන්ට ඔවුන්ගේ මහර් (නම් දැවැද්ද) සතුටින් පිළිගන්වන්න. ඔවුන් එයින් මදක් ඔබ වෙනුවෙන් ඉතසිතින් ඔබට දුනහොත් එය සතුටින් හා විකසිත මනසින් භුක්ති විඳින්න.

5. කුමන වස්තුව සඳහා අල්ලාහ් ඔබව භාරකරුවන් කර ඇත්තේද එම ඔබගේ දේපළ (ඔවුන්ගෙන්) නුවණින් මදව සිටින්නන්ට නොදෙන්න. තවද එයින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපයන්න. ඔවුන්ට වස්තූ අන්දවන්න. තවද ඔවුන්ට කාරුණික වදනින්ම කථා කරන්න. 6. තවද අනාථ ළමුන් විවාහ වියට පත් වන තෙක් ඔවුන්(ගේ හැකියාවන්) පරීක්ෂණයට ලක් කරන්න. ඔවුන් කෙරෙහි ඔබ (සිය කාර්යන් තෙමීම කළමනා කර ගත හැකි) ප්‍රඥාව දුටුවහොත්, ඔවුන්ගේ වස්තුව ඔවුන් සන්තකයට පත් කරන්න. ඔවුන් වැඩෙනු (ඇත හා තම වස්තුව ඉල්ලා සිටිනු) ඇත යැයි (සිතා) එය හනික (හනික) හා සීමාව ඉක්මවා ගිලිනුද එපා. තවද (අනාථයින්ගේ දේපළ කළමනාකරන) ඔහු ධනවතෙකු නම් (එම සේවය සඳහා ඔහු) කිසිදු වැටුපක් ගැනීමෙන් වැලකී සිටීම මැනවි. ඔහු දුගියෙකු නම් එයින් ඔහුද සාධාරණ අන්දමින් අනුභව කළ හැකිය. තවද ඔවුන්ගේ

වස්තුව ඔවුන් සන්තකයට පත් කරන විට ඔවුන් වෙනු වෙන් සාක්ෂි ඇති කර ගන්න. ගණන් ඇසීමෙහි අල්ලාහ් ප්‍රමාණවත්ය.

7. දෙමව්පියන් හෝ සමීප ඥාතීන් උරුම කර ගිය වස්තුවෙහි පුරුෂයන්ට කොටසක් ඇත. එසේම දෙමව්පියන් හෝ සමීප ඥාතීන් උරුම කර ගිය වස්තුවෙහි ස්ත්‍රීන්ටද කොටසක් ඇත. (එම වස්තුව) අඩු වැඩි වුවද කමී නැත. (මෙය අල්ලාහ් විසින්) අනිවාර්ය කරන ලද කොටසකි. 8. තවද (දේපළ) බෙදන විට (කිසිදු හිමිකමක් නැති) ඥාතීන් හෝ අනාථ යින් හෝ දුගීන් එහි රැස්වුවහොත්, ඔවුන්ටද එයින් (යමක්) දී කාරුණික වදන් පවසා ඔවුන්වද සතුටු කරන්න. 9. (මිය පරලොච යන විට) තමන්ගෙන් පසු බෙලහින දරුවන් හැර දමා යන කල්හි ඔවුන් ගැන සංවේගයට පත් වන්නන් (අල්ලාහ්ට) බිය වෙත්වා. එහෙයින් ඔවුන් අල්ලාහ්ට බියබැතිවී සෘජු වදන්ම පවසත්වා. 10. නිශ්චය වශයෙන්ම අනාථයන්ගේ වස්තුව ගිල දමන්නන් (එසේ) අනුභව කිරීම මගින් සිය උදරයෙහි (පුරවා) ගන්නේ නිරයේ ගින්නමය. තවද ඔවුහු (බුර බුරා දූල්වෙන) දරුණු ගින්නට ඇතුල් වෙති.

11. ඔබගේ දරුවන්ගේ (දේපළ බෙද දීම) විෂයයෙහි (එක්) පුරුෂයෙකුට ස්ත්‍රීන් දෙදෙනෙකුට හිමි කොටසට සමාන කොටසක් ඇත යැයි අල්ලාහ් අණ කරයි. දෙදෙනෙකුට වැඩි ස්ත්‍රීහු නම් ඔහු හැර දමා ගිය දෙයෙහි තුනෙන් කොටස දෙකක් ඔවුන්ට ඇත. ඇය එකියක් නම් (එයින්) ඇයට අඩක් ඇත. තවද ඔහුට දරු පරපුරක් තිබුණි නම් මව් පිය දෙදෙනාගෙන් එක් කෙනෙකුට ඔහු හැර දැමූ දෙයින් හයෙන් එක් කොටසක් ඇත. ඔහුට දරුපරපුරක් නොමැති නම් හා දෙමව් පියන්ම ඔහු (ගේ දේපළ)ට උරුමක් කාරයින් නම් එවිට ඔහුගේ මවට තුනෙන් කොටසක් ඇත. ඔහුට සහෝද රයින් සිටින් නම් මවට සයෙන් එකක් ඇත. (මෙසේ දිය යුත්තේ) කුමක් ඔහු (මරණ

මංචකයේදී පැවරුවේද එයට හා (ගෙවීමට ඇති) ණය තුරුස් ගෙවා දැමීමෙන් පසුවය. ඔබගේ පියවරුන් හෝ ඔබගේ පිරිමි දරුවන්ගෙන් ඔබට වඩාත් ප්‍රයෝජන විය හැක්කා (කවුරුන්දැයි) ඔබ නොදන්නෙහිය. මෙය අල්ලාහ් වෙතින් වන අණකි. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සවීඥයා (හා) ඥාණාන්විතයා වන්නේය. 12. තවද ඔබගේ බිරියන් හැරගිය දේපළෙහි ඔවුන්ට දරුවන් නොමැති නම් ඔබට අඩක් ඇත. ඔවුන්ට දරුවන් සිටිත් නම් හා ඔවුන් (මරණ මංචකයේදී යමක්) පැවරුවේද එයට හා (ගෙවීමට ඇති) ණය තුරුස් ගෙවා දැමීමෙන් පසු ඔවුන් හැර ගිය දෙයින් ඔබට හතරෙන් කොටසක් ඇත. තවද ඔබට දරුපරපුරක් නොමැති නම් ඔබ හැර යන දෙයින් ඔවුන්ට සතරෙන් කොටසක් ඇත. ඔබට දරුපරපුරක් ඇත් නම් ඔබ (මරණ මංචකයේදී යමක්) පැවරුවේද එයට හා (ගෙවීමට ඇති) ණය තුරුස් ගෙවා දැමීමෙන් පසු ඔවුන්ට අටෙන් කොටසක් ඇත. (දේපළ) උරුම ලැබීමට කිසිවෙකු නොමැති පුරුෂයෙකු හෝ ස්ත්‍රීයක මරණයට පත්ව, ඔවුන්ට එක් සොහොයුරෙකු හෝ සොහොයුරියක් සිටියි නම් එදෙදෙනගෙන් එක් එක් කෙනෙකුට සයෙන් කොටසක් ඇත. ඔවුන් එයටත් වඩා සිටියහොත් දේපළින් (මරණ මංචකයේදී කුමක්) පැවරුවේද එයට හා (ගෙවීමට ඇති) ණය ගෙවා දැමීමෙන් පසුව ඉතිරි වන තුනෙන් කොටසට ඔවුන් (සියල්ල) හවුල් හිමිකරුවෝ වෙති. එසේ වුවද (මරණ මංචකයේ) පවරන දෙයින් උරුමක්කාරයින් දුෂ්කරතාවයට පත් නොවනු බව (තහවුරු) විය යුතුය. (මෙය යි) අල්ලාහ් ගේ ආඥාව. තවද අල්ලා හ් සර්වඥයා, ඉවසා දරා ගන්නාය. 13. මෙය අල්ලාහ්ගේ මායිම් වන්නේය. කවුරුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වන්නේද ඔහුව (අල්ලාහ් වන) ඔහු ස්වර්ගයට ඇතුළු කරන්නේය. එයට පහළින් ගංගා ගලා යමින්

තිබෙනු ඇත. එහි ඔවුහු සදකල් රැඳෙති. තවද මෙය ඉමහත් භාග්‍යයක් වන්නේය. 14. තවද කවුරුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට පිටුපා යමින් ඔහු ඔහුගේ (එනම් අල්ලාහ්ගේ) මායිම් ඉක්මවන්නේද, ඔහුව (අල්ලාහ් වන) ඔහු නිරයට ඇතුල් කරන අතර ඔහු එහි සදකල් සිටින්නේය. තවද ඔහුට එහි නින්දනීය හිංසා ඇත්තේය.

15. තවද ඔබගේ ස්ත්‍රීන්ගෙන් දුරාවාරයේ යෙදුනන්ට එරෙහිව (එය සනාථ කිරීමට නම්) සාක්ෂි වශයෙන් සිව් දෙනෙකුව ගෙනෙනු. ඔවුන් සාක්ෂි දෙකොත් ඔවුන්ව මරණය ග්‍රහණය කරන තෙක් හෝ අල්ලාහ් ඔවුන්ට (සිය තීරණ මගින්) එක් මඟක් ඇති කරන තෙක් ඔවුන්ගේ නිවෙස්හි අඩස්සි කරනු. 16. ඔබගෙන් දෙදෙනෙකු දුරාවාරයෙහි යෙදුනහොත් එම දෙදෙනම හිංසාවට ලක් කරන්න. ඔවුන් දෙදෙන පසුතැවිලි වී හා ඔවුන් දෙදෙනම හික්මීමෙන් කටයුතු කර(කරන්නට පොරොන්දු වෙ)යි නම් ඔවුන් නිදහස් කරන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාව පිළිගත් නාය. දයාබරයාය. 17. අල්ලාහ් වෙත සමාව අයැදීම පිළිගනු ලැබෙනුයේ නොදැනුවත්ව වැරදි කර පසුව නොපමාව සමාව අයදින්නන්ගෙන්ය. එහෙයින් එවැන්නන්ගේ සමාව අයැදීම අල්ලාහ් පිළිගන්නේය. තවද අල්ලාහ් නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඥාණාන්විතයාය. සර්වඥයාය. 18. තවද (නොකඩවා) වරද කරමින් සිටින්නන්ගෙන් කෙනෙකුට අවසාන යෙහි මරණය සම්ප්‍රාප්ත වූ විට ඔහු 'දූන් මම මාගේ වැරදිවලට සමාව යදිමි' යැයි පවසන්නාගේද, ප්‍රති කේෂ්ප කරමින් සිටින විටම මරණයට පත් වන්නන්ගේද සමා අයැදීම වලංගු නොවේ. එවැන්නන් (සමාව නොලබන අතර ඔවුන්)ට වේදනාකාරී හිංසනයක් අපි සූදනම් කර ඇත්තෙමු.

19. විශ්වාසිකයිනි! ස්ත්‍රීන්ව (මරණයට පත් කෙනෙකුට

අයත් දේපළක් ලෙසින් සලකා) බලහත්කාරයෙන් උරුම කර ගැනීම ඔබට අනුමත නොවේ. තවද ප්‍රසිද්ධියේම කිසියම් දුරාවාරයක යෙදුනොත් මිසකට ස්ත්‍රීන්ට ඔබ දුන් දෙයින් යමක් රැගෙන යාමෙන් ඔවුන් ඔබ වැළැක්වීමද නොකළ යුතුය. ප්‍රසන්න ආකාරයෙන් ඔවුන් සමග හැසිරෙනු. ඔවුන්ව ඔබ පිළිකුල් කළද (එසේ) ඔබ පිළිකුල් කරන යමක අල්ලාහ් අනේක යහපත ඇති කළ හැකිය. 20. තවද එක් බිරියක් ඉවත් කර ඇයගේ තැනට තවත් බිරියක් පත් කිරීමට ඔබ තැමති වූයේ නම් (ඉවත් කරන්නට සිතන) ඔවුන්ගෙන් කෙනෙකුට ඔබ (වස්තූන්) ගොඩක් දී තිබුනද එයින් කිසිවක් ඔබ (ආපසු) නොගන්න. (එසේ ගැනීම) සාපරාධී ක්‍රියාවක් හා පැහැදිලි පවක්ව තිබෙන විටම එය ඔබ ගන්නෙහිද? 21. තවද ඔබගෙන් ඇතැමෙක් තවත් ඇතැමෙක් සමග එක් වී ඔවුන් ඔබගෙන් ස්ථිර සහතිකයද ලබා තිබියදී ඔබ එය ගන්නේ කෙසේද? 22. පෙර (අඥාණයේ) යුගයේ සිදු වූ දේ හැර ඔබගේ පියවරු විවාහ කර සිටි ස්ත්‍රීන්ව ඔබ සරණ පාවා නොගන්න. නිශ්චය වශයෙන්ම මෙය නිර්ලජ්ජී හා (අල්ලාහ්ගේ) උදහස ගෙනෙන ක්‍රියාවකි. තවද (විවාහ) ක්‍රමවලින් මෙය ඉතාම නරකය.

23. ඔබගේ මව්වරුන්, ඔබගේ දියණියන්, ඔබගේ සොහොයුරියන්, ඔබගේ පියාගේ සොහොයුරියන්, ඔබගේ මවගේ සොහොයුරියන්, ඔබගේ සොහොයුරන්ගේ දියණියන්, ඔබගේ සොහොයුරියන්ගේ දියණියන්, ඔබට කිරි පෙවූ ඔබගේ කිරිමව්වරුන්, ඔබ හා එකට කිරි බිවි සොහොයු රියන්, ඔබගේ බිරියන්ගේ මව්වරුන් (විවාහය සඳහා) ඔබට තහනම් කර ඇත. තවද ඔබ ශාරීරික සබඳතා පැවැත්වූ බිරියන් වෙතින් (ඔවුන්ගේ පෙර විවාහයෙන් ඔවුන්ට) ලැබී, දෑත් ඔබගේ උකුලේ වැඩෙමින් සිටින ගැහැණු දරුවන්ද (ඔබට විවාහය සඳහා තහනම්ය). නමුත්

(එම බිරියන් සමග) ඔබ ශාරීරික සබඳතා නොපැවැත්වූයේ නම් (එවිට ඔවුන් ඉවත් කර එම දියණියන් විවාහ කිරීමෙහි) ඔබට වරදක් නැත. තවද ඔබගේ කොඳු නාරටියෙන් ඇති වූ ඔබගේ 'ම පුත්‍රයින්ගේ බිරියන්ද (ඔබට තහනම්ය). (එමෙන්ම) මෙයට පෙර සිදු වූ දේ හැර සෞභෝග්‍යාරියන් දෙදෙනෙකු එකවිටම බිරියන් ලෙසින් තබා ගැනීමද (ඔබට තහනම්ය). නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නා හා දයාබරයාවන්නේය.

24. ඔබගේ සුරාතින් හිමි කර ගත් (වහල්) ස්ත්‍රීන් හැර ස්ත්‍රීන් අතුරින් ස්වාමීපුරුෂයන් සිටින්නියන්ද ඔබට විවාහය සඳහා තහනම්ය මෙය ඔබ මත වන අල්ලාහ්ගේ නියමය වන් නේය. දුරාවාරයෙන් තොරව ඔබගේ ධනය මගින් මොවුන් හැර අන් ස්ත්‍රීන් (විවාහය සඳහා) සොයා ගැනීම ඔබට අනුමත කර ඇත. එහෙයින් ඔවුන්ගේ ඔබ ලැබූ ආශ්වාද සඳහා නියමිත 'මහර්' (නම් ඔවුන්ට හිමි දැවැද්ද) අනිවාර්යයෙන් ප්‍රදානය කරන්න. තවද මහරය නියම කර ගත් පසු (එය අඩු හෝ වැඩි කිරීම සඳහා) එකිනෙකා (එකග වී මෙහි) ඔබට වරදක් නැත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සර්වඥ යාය. ඥාණාන්විතවන්නේය.

25. තවද ඔබගෙන් කවුරුන් නිවහල් කතුන් විවාහ කර ගැනීමට හැකියාව නොලද්දේද ඔවුන් ඔබගේ වහල් ස්ත්‍රීන්ගෙන් ඔබගේ සුරාතින් හිමි කර ගත්කවුන්ගෙන්(සරණ පාවා ගත හැකි)ය. තවද ඔබගේ විශ්වාසය අල්ලාහ් වඩාත් දන්නේය. ඔබගෙන් ඇතැමෙක් තවත් ඇතැමුන් හා එක් වූවන්ය. එහෙයින් ඔවුන් පතිනියන්වට දුරාවාරයේ නොයෙදුනත්ව හා අයතා සබඳතා නොපැවැත්වූවන්ව සිටිත් නම් ඔවුන්ගේ හිමිකරුවන්ගේ අනුමැතිය ලබා සරණ පාවා ගන්න. ඔවුන්ට අයත් මහරයද පිළිගත් (සාධාරණ) ක්‍රමයකින් ඔවුන්ට ගෙවා දමන්න. එහෙයින් (එම ස්ත්‍රීන්ව) ඔවුන් මෙලෙසින් පාවා ගනු ලැබුවහොත් හා

එයින් පසු ඔවුන් දුරාවාරයේ යෙදුනහොත් විවාහ වූ නිදහස් කතුන්ට නියම කරනු ලබන දඬුවමින් මොවුන්ට ඇත්තේ අඩක් (පමණක්)ය. මෙ(ම රීති)ය ඔබගෙන් දුරාවාරයට බිය වුවන් සඳහාය. තවද ඔබ ඉවසීමෙන් සිටීම ඔබට වඩා යෙහෙකි. තවද අල්ලාහ් සමාව දෙන්නාය.

26. අල්ලාහ් (සිය රීතීන්) ඔබට පැහැදිලි කරන්නට හා ඔබට පෙර සිටියන් ගමන් ගත් (සෘජු) මාර්ගයෙහි ඔබවද ගමන් කරවා ඔබගේ සමාව අයැදීමද පතන්නේය. අල්ලාහ් සර්වඥයාය ඥාණාන්විතයාය. 27. තවද අල්ලාහ් ඔබගේ පසුතැවිල්ල පතන්නේය. නමුත් තම සිතැඟි අනුගමනය කරන්නෝ ඔබ (සෘජු මගින්) ගිලිහීමම වැඩියෙන් බලාපොරොත්තු වෙති. 28. අල්ලාහ් පහසු කිරීම පතන්නේය. (ඇයිද යත්) මිනිසා දුබලයෙකු ලෙසින්ම මවනු ලැබ ඇත්තේය.

29. විශ්වාසවන්තයීනි! ඔබ පාර්ශව දෙකක් අතර කරනු ලබන එකඟතාවය අනුව කරන වෙළඳ ගනුදෙනුවක් මගින් මිස (ඔබගේ) දේවල් වැරදි ආකාරයෙන් අනුභව නොකරන්න. තවද සිය දිවි නසා නොගන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබ වෙත ඉතා දයාබරව සිටින්නාය. 30. යමෙකු සීමාව ඉක්මවා සාපරාධී ලෙසින් මෙසේ කළහොත් අපි ඔහුව නිරයට ඇතුල් කරන්නෙමු. මෙසේ කිරීම අල්ලාහ්ට ඉතා පහසු දෙයකි. 31. ඔබට තහනම් කරනු ලැබ ඇති එවන් මහා පාපයන්ගෙන් ඔබ වැළකුනහොත් ඔබගේ (සුළු) වැරදි ඔබ වෙතින් අපි ඉවත් කරන්නෙමු. තවද ගෞරවයෙන් ඇතුල් වන තැනට අපි ඔබව ඇතුල් කරන්නෙමු. 32. ඔබගෙන් ඇතැමුන්ට වඩා තවත් ඇතැමුන්ව අප උසස් කර තිබීම ගැන ඔබ (ද එසේ වීමට) තත්භාව ඇති නොකරගන්න. පුරුෂයින්ට ඔවුන් ඉපැයූ දෙයෙහි ඔවුන්ට (හිමි) කොටස ඇත. (එමෙන්ම) ස්ත්‍රීන්ට ඔවුන් ඉපැයූ

දෙයෙහි ඔවුන්ට (හිමි) කොටසද ඇත. තවද අල්ලාහ් වෙතින් ඔහුගේ ආශීර්වාදය යදින්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියළු දේ පිළිබඳ මනාව දැන සිටින්නේය. 33. තවද සියළු දෙනා අතරම (ඔවුන්ගේ) දෙමව්පියන් හා සමීපතරයන් හැර ගිය දෙයින් අත් කර ගන්නා උරුමක්කාරයින් අපි ඇති කර ඇත්තෙමු. තවද ඔබ කවුරුන් සමග ඔබගේ සුරකින් ගිවිසුම් ඇති කරගත් තේද ඔවුන්ට හිමි කොටස දෙන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියළුම දේ කෙරෙහි සාක්ෂි දරන්නෙකු ව සිටින්නේය.

34. අල්ලාහ් ඔවුන්ගෙන් කෙනෙක්ට වඩා තවත් අයෙක් (ස්ත්‍රීන්ට වඩා පුරුෂයා) උසස් කර ඇති බැවින් ඔවුන් (පුරුෂයා) සිය ධනයෙන් වියදම් කරන බැවින්ද පුරුෂයන් ගේ පාලනයට ස්ත්‍රීන්තකු විය යුතුයි පතිවත රැකගත් ස්ත්‍රීන් අල්ලාහ් සුරකින හෙයින් ඔවුහු එය සුරැක කීකරුව හැසිරෙති තවද යම් ස්ත්‍රියක් තම ස්වාමියාට වංචනික (අපාචාර) ලෙස හැසිරෙන බවට බියක් ඇති වුවහොත් ඇයට (පළමුව) අවවාද දිය යුතුයි එයින්ද පළක් නොවුනි නම් (දෙවනුව) තාවකාලිකව නිදි යහනින් ඉවත් කළ යුතුයි එයද එල රහිත නම් (ඇය නිවැරදි මඟට යොමු කිරීම උදෙසා) සුළුවෙන් (සංකේතාතමකව) පහර (දඩුවම්) දිය යුතුයි ඉන් ඇය ස්වාමියාට යටහත් වුවහොත් ඇයට විරුද්ධව කිසිවක් නොකළ යුතුයි සැබවින්ම අල්ලාහ් උසස් හා අති උතුම්ය.

35. තවද (සැමියා හා බිරිඳ) දෙදෙන අතර අසමගියක් ඇති වුවහොත් එවිට ඔහුගේ පාර්ශවයෙන් එක් මැදිහත්වන්නෙකුවද ඇයගේ පාර්ශ වයෙන් එක් මැදිහත්වන්නෙකුවද (සමතය ඇති කිරීම සඳහා) යවන්න. ඔවුන් (අවංකව) සමගිය පැතුව හොත්ද අල්ලාහ් ඔවුන් එකමුතු කරන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සවිඥාද සංවේදියා වන්නේය.

36. තවද අල්ලාහ් වම නම දින්න. ඔහුට කිසිවක් සම නොකරන්න. දෙමව් පියන්ට, ඥාතීන්ටද, අනාථයින්ටද, දුගීන්ටද, අසල්වැසි නෑයන්ටද, නෑයන් නොවන අසල්වැසියන්ටද, නිතර ඔබ සමග සිටින මිතුරන්ටද, මගීන්ටද, ඔබගේ සුරක් හිමි කර ගත්තවුන්ටද සලකන්න. නිශ්චය වශයෙන්ම උඩඟු වී ආඩම්බර වන්නන්ව අල්ලාහ් ප්‍රිය නොකරයි. 37. එවැන්නෝ මසුරන්ද වෙති. (අන්) මිනිසුන්ටද මසුරු වන මෙන් පොළඹ වති. (තවද ඔවුන්) අල්ලාහ් සිය දයාවෙන් ඔවුහුවෙක වෙත දුන් දෙය වසන් කර ගනිති. (මෙවැනි) ප්‍රතිකේෂප කරන්නන්ට නින්දිත හිංසනය අපි සුදනම් කර ඇත්තෙමු. 38. තවද ඔවුහු මිනිසුන්ට පෙන්වන්නට සිය ධනය වැය කරති. (ඔවුන්) අල්ලාහ්ව හෝ අවසාන දිනය විශ්වාසද නොකරති. කවුරුන්ට සාතාන් සගයෙකුව සිටින්නේද සාතාන් සගයන්ගෙන් ඉතා නරකය. 39. ඔවුන් අල්ලාහ්ව හා අවසාන දිනය විශ්වාස කරූ අල්ලාහ් ඔවුන්ට ප්‍රදනය කළ දෙයින් වියදම්ද කළහොත්ූ එයින් ඔවුන්ට වන්නේ කුමන පාඩුවක්ද? තවද අල්ලාහ් මොවුන්ව මනාව දැන සිටින්නේය. 40. නිශ්චය වශයෙන්ම අල්ලාහ් (කිසිදු කෙනෙකුට හෝ) පරමාණුවක තරම් හෝ අයුත්තක් නොකරන්නේය. තවද එ(පරමාණු ප්‍රමාණ)ය කුසලක් නම් එය දෙගුණයක් කර තමා වෙතින් විශිෂ්ඨ කුලියක් ලෙසින් දෙන්නේය.

41. (මුහම්මද්!) එක් එක් ජනකොටස් වෙතින් අප සාක්ෂියක් ගෙනෙන විට මොවුන්ට (විරුද්ධව) ඔබව සාක්ෂියක් ලෙසින් ගෙනෙන මොහොතෙහි (ප්‍රතිකේෂප කළ මොවුන්ගේ තත්ත්වය) කෙසේ වනු ඇතිද? 42. ප්‍රතිකේෂප කර (අපගේ) දූතයාට පිටු පෑවෝ එදින 'පොළොව (තමා ගිල දමා එය) සමග සමතලා වන්නට තිබුනේ නොවේද?' යි පතනු ඇත. තවද මොවුන්ට අල්ලාහ් වෙතින් (පැමිණි) කිසිදු පුවතක් වෙතස් කළ නොහැකිය.

43. විශ්වාසවන්තයිනි! ඔබ වෙරිමතින් සිටින විට කියන්නක් මෙය යැයි වටහා ගන්නා තෙක් සලාතයට සමීප නොවන්න. එය හැරත් ඔබ ස්නානය අනිවාර්ය තත්ත්වයක සිටින විටද ස්නානය කරන තෙක් (මස්ජිදය) පසු කරන්නන්ව හැර (අන් ලෙසකින් සලාතයට සමීප නොවන්න). තවද ඔබ රෝගියෙකුව හෝ නැතිනම් ගමනේ යෙදී සිටින්නෙකු නම් හෝ මළ මුත්‍ර පහ කර හෝ ස්ත්‍රීයක් ස්පර්ශ කර හෝ තිබී පවිත්‍ර වන්නට ජලය නොලද හොත් ඔබ පිරිසිදු පස වෙත යොමු වන්න. (එයට අත්ල ගසා) ඔබගේ මුහුණද අන්ද (එයින්) පිරිමදින්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අනිශයිත්ම වැරදි ඉවසන්නෙකුව හා සමාව දෙන්නෙකුව සිටින්නේය.

44. (මුහම්මද්!) ප්‍රස්තකයෙන් කොටසක් දෙනු ලැබුවත් ඔබ නොබැලූ වෙහිද? ඔවුන් දුර් මාර්ගය මිළ දී ගන්නා අතර ඔබත් මඟ වරදවා ගත යුතු යැයිම සිතති. 45. තවද (මුහම්මද්!) අල්ලාහ් ඔබ ගේ සතුරන්ව මනාව දන්නාය. ඔබට ආරක්‍ෂකයා ලෙසින් සිටීමට අල්ලාහ්ම ප්‍රමාණවත්ය. උදව් කරන්නෙකුව සිටීමටද අල්ලාහ් ප්‍රමාණවත්ය. 46. (ධර්මයෙහි) වැකි (වල අදහස් විකෘති කර) එයට නියමිත තැන්වලින් (එය) පෙරලා පසුව අපි සවන් දුන්නෙමු (නමුත් එයට) අකීකරු වන්නෙමු' යැයිද ඔබගේ ධර්මයේ වැරදි කියන්නට 'රාඉනා' යැයි හා' මෙතෙක් ඔබ නැසූ දෙයක් අසනු යැයි දිව උලුක් කරමින් පවසන අතැම්බු යුදෙව්වන් අතර වෙති. (එය වෙනුවට) 'සවන් දුන්නෙමු අවනත වූයෙමු' යැයි පවසා (අප දෙස බලනු' යන අරුත ඇති) 'උන්ඵර්නා යැයිද ඔවුන් පවසා තිබුනහොත් එය ඔවුන්ට යහපත් හා යුක්තිසහගත වන්නට තිබුනි. නමුත් ඔවුන්ගේ ප්‍රතිකෂේපය නිසා අල්ලාහ් ඔවුන්ට ශාප කර ඇත්තේය. එහෙයින් මද වශයෙන් මිස ඔවුහු විශ්වාස නොකරති.

47. පුස්තකය ලැබුවනි! (ඔබගේ) මුහුණුවෙනස් කර එය පිටුපසට හරවන්නට පෙර හෝ සනී (දින)යේ අයවලුන්ට අප ශාප කළාක් මෙන් අප ශාප කරන්නට පෙර අප පහළ කර ඇති (හා) ඔබ වෙත ඇති දෙය සත්‍ය කරන මෙ(ම ධර්ම)ය විශ්වාස කරන්න. තවද අල්ලාහ්ගේ අණ (මෙමගින්) ඉටු කරනු ලැබුවක් බවට පත් වී ඇත. 48. නිශ්චය වශයෙන්ම අල්ලාහ් තමාට සම කරනු ලැබීම (කිසිසේත්) ක්ෂමා නොකරන්නේය. මෙය හැර (අනෙකුත් පව්) තමා පතන්නන්ට සමා කරන්නේය. කවුරුත් අල්ලාහ්ට (යමක්) සම කරන්නේද ඔහු දූවැන්න පාපයක් අසත්‍ය ලෙසින් ගෙනුවේය. 49. (මුහම්මද්!) සුවිශුද්ධ බව තමන්ටම ආදේශ කර ගන්නවුන් ඔබ නුදුටුවෙහිද? (ඔවුන්ගේ කීමෙහි සත්‍යය) නැත. අල්ලාහ් තමා සිතන්නන්ව සුවිශුද්ධ කරන්නේය. ඔවුහු පරමාණුවක තරමින් හෝ අසාධාරණයක් කරනු නොලබති. 50. (මුහම්මද්!) අල්ලාහ් කෙරෙහි ඔවුන් කෙසේ අසත්‍යය ගොතන් නේදැයි ඔබ (හොඳකාරව) බලන්න. එළිපිට කරන පව්ට මෙයම ප්‍රමාණවත් (සාධකය) වන්නේය.

51. (මුහම්මද්!) පුස්තකයෙන් කොටසක් දෙනු ලැබුවන් ඔබ නුදුටුවෙහිද? ඔවුහු පිළිම හා 'තාගුන්' (හෙවත් සා තන්)ව විශ්වාස කරති. තවද (මුෂ්රික් වරුන් පෙන්වා) 'විශ්වාසිකයන්ට වඩා සෘජු මඟෙහි සිටින්නන් මොවුන්ය' යැයි ප්‍රතිකෂේප කරන්නන්ට පවසති. 52. අල්ලාහ් ශාප කර ඇතත්වුන් මොවුන්ය. කවුරුන්ට අල්ලාහ් ශාප කර ඇත්තේදැ යි ඔවුන්ට උදව් කරන්නෙකුව ඔබ නොදකින්නෙහිමය. 53. (මෙලොව) පාලනයෙහි ඔවුන්ට කිසියම් සුළු කොටසක් හෝ තිබේද? (නැත) එසේ ඔවුන්ට තිබුනේ නම් ඔවුහු මිනිසුන්ට (එයින්) බිඳකුදු නොදෙති. 54. නැතිනම් (යටහත් ගැත්තන් වන) මිනිසුන්ට අල්ලාහ් සිය ආශීර්වාදයෙන්

ප්‍රදානය කළ දෙයට (යුදෙව්වන් වන) ඔවුන් ඊර්ෂ්‍යා කරන්නේද? එසේ නම් ඉබ්‍රාහිම්ගේ නිවැසියන්ට අපි ප්‍රස්තකය හා ඥාණය දී තිබුනෙමු. (තවද එයත් සමග ඔවුන්) දැවැන්ත රාජ්‍යයක්ද දී තිබුනෙමු. 55. (එසේ තිබෙන විටම) ඔවුන්ගෙන් එය විශ්වාස කළවුන්ද සිටියි. එයින් ඉවත් වූවෝද සිටිති. (පිටුපැවුන්ට) බුර බුරා දූවෙන නිරයම ප්‍රමාණවත් විය. 56. නිශ්චය වශයෙන්ම අපගේ වැකි ප්‍රතිකේෂ කළ එවැන්නන්ව අපි නිරයට ඇතුල් කරන්නෙමු. ඔවුන් (නිරන්තරයෙන්ම) වේදනාව විදීම සඳහා ඔවුන්ගේ සම පිළිස්සී යන සෑම විටම අපි වෙනත් සම් (නොකඩවා) ඇති කරමින් සිටින්නෙමු. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියල්ලන්ම අභිබවන්නා හා ඥාණාන්විතයාය. 57. තවද විශ්වාස කර යහකියා කරනවුන්ව එයට පහළින් ගංගා ගලා බසිමින් තිබෙන්නාවූ ස්වර්ගයන්හි අපි ඇතුල් කරන්නෙමු. තවද ඔවුන් එහි සදකල් රැඳෙන්නන්ය. පව්හු බිරියන්ද ඔවුන්ට එහි ඇත. තවද ඔවුන්ව පැතිරුණු (සිසිල්) සෙවනට අපි ඇතුල් කරන්නෙමු.

58. (විශ්වාසිකයින්!) නිශ්චය වශයෙන්ම රැකවල් පිණිස ඔබට භාර කරන ලද දේ එහි හිමිකරුවන්ට ඔබ (ආපසු) දෙන මෙන්ද මිනිසුන් අතර තීරණ කළහොත් එය යුක්තිසහගතව සිදුකරන මෙන්ද අල්ලාහ් ඔබට අණ කරයි. නිශ්චය වශයෙන්ම කුමක් අල්ලාහ් ඔබට උපදෙස් කරන්නේද එය ඉතා හොඳය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සවන්දෙන්නා හා බලන්නා වන්නේය. 59. විශ්වාසවන්නයින්! ඔබ අල්ලාහ්ටද ඔහුගේ දූතයාට හා ඔබ අතරින් (නායකත්ව) බලය ඇත්තන්ටද අවනත වන්න. ඔබ (සැබවින්ම) අල්ලාහ්ව හා අවසාන දිනය විශ්වාස කරන්නන් නම් කිසි කරුණක ඔබ හේද වුවහොත් එය අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයා වෙත හරින්න. හොඳම දෙය හා

අලංකාරම තීරණය වන්නේ මෙයයි. 60. (මුහම්මද්!) ඔබට පහළ කළ දෙයද ඔබට පෙර පහළ කරනු ලැබූ දේද ඇත්තෙන්ම තමුන් විශ්වාස කරයි යැයි සිතනුවන්ව ඔබ නොබැලූ වෙහිද? ප්‍රතිකේෂ්ප කළ යුතුමය යැයි අණ කරනු ලැබූ 'තාගුන්' (හෙවත් සා තන්)ව තීන්දු දෙන්නා හැටියට ඔවුහු පත් කරන්නට සිතති. සාතන් ඔවුන්ව (සත්‍යයෙන්) ඉතා ඇත් වූ මඟවැරදීම කින් මඟවරදවන්නටම සිතන්නේය. 61. තවද 'අල්ලාහ් පහළ කළ දෙය වෙතද ඔහුගේ දූතයා වෙතද එනු' යැයි ඔවුන්ට කියනු ලැබුවහොත් එම වංචනිකයන් ඔබ මුලුමනින්ම අත් හැර යෑම ඔබ දකිනු ඇත. 62. ඔවුන්ගේ දැකීන් පෙරටු කළ (අයහපත්) දෙය නිසා ඔවුන්ට යම් ගැහැටක් ඇති වුවහොත් (අසරණ වන ඔවුන්ගේ) තත්ත්වය කෙසේ වනු ඇතිද? පසුව ඔවුහු 'යහපත හා එක්සත් බව මිස අප කිසිවක් පතන්නේ නැති' යැයි අල්ලාහ් මත දිවුරමින් කියමින් ඔබ වෙත එන්නෝය. 63. ඔවුන් කෙබන්දන්ද යත් අල්ලාහ් ඔවුන්ගේ හදවත්හි ඇති දෙය දන්නේය. එහෙයින් (මුහම්මද්!) ඔබ ඔවුන් අත් හැර දමන්න. තවද ඔවුන්ට යහපත දෙසන්න. ඔවුන්ගේ හදවතට හැඟෙන පරිදි පැහැදිලි වදනින් කියන්න.

64. අල්ලාහ්ගේ අණ පරිදි යටහත් වන්නන්ව ලෙසින් මිස අපි කිසිදු දූතයෙකුට නොඑවුවෙමු. නිශ්චය වශයෙන්ම ඔවුන් තමන්ට තමන් අපරාධ කිරීමෙන් පසුව ඔබ වෙත පැමිණ අල්ලාහ් ගෙන් සමාව අයැද (අල්ලාහ්ගේ) දූතයා (වන ඔබ)ද (ඔවුන් වෙනුවෙන්) සමාව අයැද සිටිය හොත් ඤාන අයැදීම පිළිගන්නෙකු හා පරම දයාබරයෙකු ලෙසින් ඔවුන් අල්ලාහ්ව දකිනු ඇත. 65. එසේ වුවද ඔබගේ රබ් මත දිවුරා (මෙසේ කියනු ලැබේ. එනම්) ඔවුන් ඔවුන් අතර ඇති වී තිබෙන අර්බුදයෙහි ඔබව විනිසුරුවෙකු බවට පත් කර ඔබ කරන්නාවූ තීන්දුව සිය

හදවත්හි කිසිදු නොසැහීමකින් තොරව (පිළි)ගන්නා තෙක් ඔවුන් (සත්‍ය) විශ්වාසිකයන් නොවෙති. 66. තවද 'සිය දිවි නසා ගනු. එසේත් නැතිනම් ඔබගේ නිවෙස්වලින් ඔබ පිටවනු' යැයි අප අණ කර තිබුණහොත් ඔවුන්ගේ අතලොස්සක් හැර මෙය නොකරති. තවද කුමක් ඔවුන්ට උපදෙස් කරනු ලැබුවේද එය ඔවුන් කර තිබුණහොත් එය ඔවුන්ට ඉතා යහපති. (තවද එය විශ්වාසය) තහවුරු කිරීමෙහිද ප්‍රබල (ක්‍රියාවක්) වනු ඇත. 67. එමතුද නොව ඔවුන්ට අපගෙන් අති විශිෂ්ට ත්‍යාගයක්ද අප දෙන්නෙමු. 68. තවද ඔවුන්ට සෘජු මගද අප පෙන්වන්නෙමු. 69. කවුරුත් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වන්නේද ඔවුන් (අල්ලාහ්ගේ) දූතයන්, සත්‍යවාදීන්, ෂහීද්වරුන් (හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදුවන්), සිල්වතුන් හෙවත් අල්ලාහ් ආශීර්වාද කර ඇත්තවුන් සමග (එලොව) සිටිනු ඇත. (තවද) මිතුදමට වඩාත් සුන්දර මොවුන්ය. 70. මෙම ඉසුර අල්ලාහ් වෙතිනි. තවද සවිඥයෙකු ලෙසින් අල්ලාහ් ප්‍රමාණවත්ය.

71. විශ්වාසවන්තයින්! ඔබ (සංග්‍රාමයට ගියහොත්) ඔබගේ (පළමු අවිය ලෙසින්) සෝදිසිය රැගෙන යන්න. පසුව සේනා වශයෙන් හෝ පිරිස් වශයෙන් (අවශ්‍ය පරිදි) යන්න. 72. තවද (යුද්ධයට නෙපැමිණ) නැවතුණු අයද නිශ්චය වශයෙන්ම ඔබ අතර සිටිති. ඔබට යම් ගැහැටක් ඇති වුවහොත් ඔහුට (වැන්නන්ගෙන් කෙනෙකු) 'මා ඔවුන් සමග ප්‍රස්තුතව නොසිටි විට අල්ලාහ් නිශ්චය වශයෙන්ම මා හට ආශීර්වාද කර ඇත්තේය' යැයි පවසයි. 73. අල්ලාහ් වෙතින් ඔබට භාග්‍යය ලැබුනහොත්ට 'මටත් ඔවුන් සමග සිටින්නට තිබුණි නොවේද? එසේ සිටියේ නම් විශාල භාග්‍යයක් මාද ලබන්නට තිබුණි (නොවේද?)' යැයි ඔබටත් ඔහුටත් අතර කිසිදු මිතුදමක් නොමැත්තෙකු සේ ඔහු පවසයි. 74. පරලොව ජීවිතය වෙනුවෙන් මෙලොව ජීවිතය මිල කළවුන්

අල්ලාහ් ගේ මාර්ගයෙහි සටන් කරන්නෝ! එයින් ඔහු මරණයට පත් වුවද, ජයග්‍රහණය කළද ඔහුට අප ස්වර්ගයේ විශිෂ්ට ත්‍යාග ලබා දෙන්නෙමු. 75. තවද අල්ලාහ්ගේ මාර්ගයෙහිද, (එමෙන්ම) 'අපගේ රබ්! අපරාධකරුවන් සිටින මේගමින් අප පිට කරනු. (තවද) අපව රක්‍ෂා කරන්නෙකුවද ඔබ වෙතින් පත් කරනු මැන' යයි පවසන පුරුෂයින්, ස්ත්‍රීන් හා ළමුන් අතර දුබලයන් (ගේ රැකවරණය) උදෙසාද යුධ නොකර(සිටි)න්නට ඔබට මක් වීද? 76. (මෙවන් අවස්ථාවන්හි) අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්නෝ විශ්වාසවන්තයින්මය. තවද ප්‍රතික්‍ෂේප කරන්නෝ සාතන්ගේ මාර්ගයේ සටන් කරති. එහෙයින් සාතාන්ගේ සහයන්ට එරෙහිව යුධ කරන්න. නිශ්චය ලෙසින්ම සාතාන්ගේ කුමන්ත්‍රණය ඉතා දුබලව ඇත්තේය.

77. '(යුධ කිරීමෙන්) ඔබගේ අත් ඉවත් කර සලාතය ස්ථාපිත කර සකාන්ද දෙනු' යැයි කවුරුන්ට කියනු ලැබුවේද, ඔවුන් දෙස (මුහම්මද්) ඔබ නොබැලුවෙහිද? (පසුව) යුධ කිරීම ඔවුන් මත නියම කරන ලද කල ඔවුන්ගෙන් කොටසක් අල්ලාහ්ට බිය වන්නා සේ හෝ එයටත් වඩා දැඩිව මිනිසුන්ට බිය වෙති. තවද 'අපගේ රබ්! (අප මත) සටන් කිරීම නියම කළේ ඇයිද? තවත් මද කලක් අපට (මෙය) කල් දමන්නට තිබුණි නොවේද?' යැයි ඔවුන් කීවේය. (ඔවුන්ට මුහම්මද්!) 'මෙලොව සතුව ඉතා අල්පය. බියබැතිවන්නන්ට එලොව (ජීවිතයම) වඩාත් විශිෂ්ටය. ඔබ තුල් පටක් පමණක්වත් අසාධාරණය කරනු නොලබන්නෝය.' යයි කියනු. 78. ඔබ කොහි සිටියද මරණය ඔබ කරා එන්නේමය. ඉතා ශක්තිමත් කරන ලද බලකොටුවක (ඔබ) සිටියද (එය ඔබ සොයා එන්නේමය). තවද ඔවුන්ට යම්කිසි යහපතක් ඇති වුවහොත් 'මෙය අල්ලාහ් වෙතින් ඇති වූවකි' යැයි ඔවුන් කියති. නමුත් ඔවුන්ට යම් ගැහැටක් ඇති වුවහොත් '(මුහම්මද්) මෙය

ඔබ නිසාය' යැයි කියති. 'මේ සියල්ල අල්ලාහ් වෙතින්මය' යැයි ඔබ කියනු. (අහෝ) මෙම ජනයාට සිදුව ඇත්තේ කුමක්ද? කිසිදු දෙයක් (නිසියාකාරව) වටහා ගැනීමට මොවුන් සමීප නොවන්නෝමය. 79. (මෙවැන්නන්ට මුහම්මද්) 'යහපත් දෙයින් ඔබට සිදුවන දෙයක් ඇතොත් (එය) අල්ලාහ් වෙතිනි. අයහපත් දෙයින් ඔබට සිදුවන දෙයක් වෙතොත් එය ඔබ (කළ දුෂ්ට ක්‍රියාවක්) නිසාය' (යැයි) කියනු. (මුහම්මද්!) අප ඔබව දුකයෙකුවම එවුවෙමු. තවද සාක්ෂියෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.

80. කවුරුන් (අල්ලාහ්ගේ) දුකයාට අවනත වන්නේද ඔහු නිශ්චය වශයෙන්ම අල්ලාහ්ටම අවනත වූයේය. (මෙසේ අවනත වීම කිසිවෙකු ප්‍රතිකෂේප කළහොත් (මුහම්මද්) ඔබ දුක් නොවන්න. මන්දයත් ඔවුන් අධීක්ෂණය කරන්නෙකු ලෙසින් ඔබව අප නොඑවුවෙමු. 81. (මුහම්මද් ඔබ සමග සිටින විට) 'යටහත් වීමය' යැයි ඔවුන් පවසති. පසුව ඔවුහු ඔබ වෙතින් පිට වී ගියහොත් ඔවුන්ගෙන් පිරිසක් තමන් කී දෙයට පටහැනිව (ක්‍රියා කරන මං සොයමින්) රැය පුරා සාකච්ඡා කරමින් සිටිති. ඔවුන් රැය පුරා සාකච්ඡා කරන දෙය අල්ලාහ් සටහන් කර ගන්නේය. (එහෙයින්) ඔබ ඔවුන්ව නොසලකා හරින්න. අල්ලාහ් වෙතම තීර විශ්වාසය තබන්න. වගකීම් භාර ගන්නා ලෙසින් අල්ලාහ් ප්‍රමාණවත්ය. 82. මෙම කුර්ආනය ඔවුන් නිරීක්ෂණය නොකරන්නෝද? මෙය අල්ලාහ් නොවන්නෙකු වෙතින් නම් (පැමිණියේ), එහි අනේක පටහැනිතා ඔවුන් දකිනු ඇත. 83. තවද සාමය හෝ බිය පිළිබඳ යම් පුවතක් ඔවුන්ට ලැබුණු විගස එය ඔවුහු ප්‍රචාරය කරති. (එසේ නොකොට) එය දුකයන්ට හා ඔවුන් අතරින් පාලන දැනුම ඇත්තන්ට සැල කර සිටියේ නම් ඔවුන්ගෙන් එය විශ්ලේෂණය කරනවුන් එහි (අවශ්‍ය තොරතුරු) වටහා ගනු ඇත. තවද අල්ලාහ්ගේ ආශීර්වාදය හා

දයාව ඔබ මත නොමැති නම් (ඔබගෙන්) අතලොස්සක් හැර අන් සියල්ලෝම සාතන්ව අනුගමනය කරන්නන්වම සිටිනු ඇත.

84. එහෙයින් (මුහම්මද්!) ඔබ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්න. ඔබම හැර අන් කිසිවෙකු ව ඔබට බල කිරීමට නොමැත. තවද විශ්වාසිකයන් උනන්දු කරන්න. ප්‍රතිකේෂප කරන්නන්ගේ පහර ඔබ වෙතින් වළකන්නට අල්ලාහ් සම්ප විය. අල්ලාහ් පහර දීමෙහි ඉතා ශූරය. දඬුවම් දීමෙහිද ඉතා දඩිය. 85. කවුරුන් හෝ යහකියාවකට මැදිහත් වුවහොත් එයින් කොටසක් ඔහුටද තිබෙනු ඇත. (එසේම) නපුරු ක්‍රියාවකට කවුරුන් හෝ මැදිහත් වූයේ නම් ඔහුටද එයින් කොටසක් තිබෙනු ඇත. තවද අල්ලාහ් සියළුම දේ මත හැකියාව ඇත්තාව සිටින්නේය. 86. ඔබට යමෙකු සුබ පැතු වහොත් එයටත් වඩා අලංකාර දෙයින් ඔහුට ඔබ (පෙරලා) සුබ පතන්න. නැතිනම් (අඩු වශයෙන්) එයම පෙරලා පවසන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියළුම දේ පිළිබඳ ගණන් බලන්නාව සිටින්නේය. 87. අල්ලාහ්, ඔහු හැර නමදිනු ලබන්නෙක් (තවත්) නැත. ඔහු නිශ්චය වශයෙන්ම ඔබව අවසාන දිනයෙහි එක්රැස් කරන්නේය. මෙහි කිසිදු සැක යක් නැත. තවද වදනින් අල්ලාහ්ට වඩා සත්‍යවාදියා කවරෙකුද?

88. ඔවුන් කළ දේ නිසා අල්ලාහ් ඔවුන් යටිකුරු කර ඇති වංචනිකයන් පිළිබඳ දෙයාකාර (මත දරන) පාර්ශවයන් වන්නට ඔබට කුමක් වීද? කවුරුන්ව අල්ලාහ් වැරදි මාර්ගයේ යෑමට හැර ඇත්තේද ඔවුන්ව ඔබ සෘජු මගෙහි යවන්නට සිතන්නෙහුද? කවුරුන්ව අල්ලාහ් වැරදි මගෙහි යන්නට අන් හැර ඇත්තේද, ඔහුට කිසිදු (සෘජු) මගක් ඔබ නොදකින්නෙහිය.

89. (විශ්වාසවන්තයිනි!) ඔවුන් ප්‍රතිකේෂප කරන්නන් බවට පත් වී ඇති ලෙසින්ම ඔබද ප්‍රතිකේෂප කරන්නන් වී, පසුව ඔබ ඔවුන් හා සම වීම ඔවුහු පතති. එහෙයින් ඔවුන් (සිය

නිවෙස්වලින් නික්මී) අල්ලාහ්ගේ මාර්ගයේ පිටත් වන තෙක් ඔවුන්ගෙන් කිසිවෙකු ව ඔබගේ භාරකරුවන් ලෙසින් (පත් කර) නොගන්න. ඔවුන් (අණ) ප්‍රතිකේෂ්ප කළහොත් ඔවුන්ව (සිරකරුවන් ලෙසින්) ග්‍රහණය කර ඔවුන්ව දුටු තැන ඝාතණය කරන්න. තවද ඔවුන්ගෙන් කිසිවෙකු මිතුරන් ලෙසින් හා සහායකයින් ලෙසින් (පත් කර) නොගන්න. 90. නමුත් කවුරුත් සමග ඔබට සාම ගිවිසුමක් ඇත්තේද එම සමූහයා වෙත ගොස් එක් වූ අයවලුන්ද, ඔබට විරුද්ධව යුධ කිරීමට අකැමැතිව හා ඔවුන්ගේ සමූහයාට විරුද්ධව සටන් කිරීමට අකැමැතිව ඔවුන්ගේ සිත්හි පීඩනය සහිතව ඔබ වෙත ආ අයද හැර. තවද අල්ලාහ් සිතා තිබුණේ නම් ඔවුන්ව ඔබ වෙත නියම කරන්නේය. එවිට ඔවුන් ඔබට එරෙහිව සටන් කරනු ඇත. එහෙයින් ඔවුන් ඔබ වෙතින් ඉවත් වී ඔබ සමග යුධ නොකර ඔබ සමග සාමය පැතුවහොත් ඔවුන්ට විරුද්ධව (කළ හැකි) කිසිදු මගක් අල්ලාහ් ඔබට ඇති නොකළේය. 91. ඔබගෙන් අහය ලබා ගන්නා අතර (ඔබගේ සතුරන් වන) සිය සමූහයා ගෙන්ද අහය ලබා ගැනීමට සිතන තවත් ඇතැමුන්වද ඔබ දකිනු ඇත. කලබල ඇති කිරීම වෙත හරවනු ලබන සෑම මොහොතකම ඔවුන් එහි (අන්ධයින් ලෙසින්) වැටෙන්නෝය. එහෙයින් ඔවුන් ඔබගේ විරෝධයෙන් ඉවත් නොවීද, ඔබ වෙත සාමය නොඉල්ලයිද (ඔබට සතුරුකම් කිරීමෙන්) සිය දෑත් වළකා නොගෙනද සිටියහොත් ඔවුන් ග්‍රහණය කරගන්න. තවද දුටු තැන ඔවුන් ඝාතනය කරන්න. තවද ඔවුන් වැන්නන්ට විරුද්ධව ඔබට පැහැදිලි බලයක් අප ඇති කළෙමු.

92. වැරදීමකින් මිස විශ්වාසිකයෙකු ව ඝාතනය කිරීම තවත් විශ්වාසිකයෙකුට කළ නොහැකිය. කවුරුත් විශ්වාසිකයෙකු ව වැරදීමකින් ඝාතනය කරන්නේද (ඝාතනය සිදු කළ

තැනැත්තාට සමාව දී) අත් හැර දැමීමේ නම් මිස (එවිට එයට ප්‍රතිකර්මය) විශ්වාසිකයෙකු වන වහල් ස්ත්‍රීයෙකු නිදහස් කිරීම සහ (ඔටුවන් සියයක්) වන්දි ලෙස ඔහුගේ පවුලට දීම වේ. (ඝාතනයට ලක් වූ) ඔහු ඔබට සතුරු සමූහයාට අයත් අයෙකු මෙන්ම ඔහු විශ්වාසිකයෙකුවද සිටියහොත්, (එවිට ප්‍රතිකර්මය) විශ්වාසිකයෙකු වන වහලෙකු නිදහස් කිරීමය. තවද ඔබට කවුරුත් සමග ගිවිසුමක් ඇත්තේද එවැනි සමූහයකට අයත් අයෙකු නම්, (එවිට ප්‍රතිකර්මය) ඔහුගේ නිවැසියන්ට දෙනු ලබන වන්දියක් හා විශ්වාසිකයෙකු වන වහල් ස්ත්‍රීයකු නිදහස් කිරීමය. (මෙසේ කිරීමේ හැකියාව) කවුරුත් නොලැබුවේ ද ඔහු අල්ලාහ්ගෙන් සමාව ලැබීමට දෙමසක් නොකඩවා උපවාස කළ යුතුය. තවද අල්ලාහ් සර්වඥයාය. ඥානාන්විතයාය.

93. කවුරුත් විශ්වාසිකයෙකුව හිතාමතා ඝාතනය කරන්නේද ඔහුට හිමි කුලිය නිරයයි. තවද ඔහු කෙරෙහි අල්ලාහ් උදහස් වනු ඇති අතර ඔහුට දවැන්ත හිංසනයක්ද ඔහු සුදනම් කර ඇත්තේය. ඔහු එහි සදකල් රැඳෙන්නෙකි.

94. විශ්වාසවන්තයිනි! අල්ලාහ්ගේ මාර්ගයේ ඔබ (සටන් කිරීම සඳහා) ගියහොත් (අතරමග හමුවන්නන් කවුදයි) පැහැදිලි කර ගන්න. මොලොව ජීවිතයට අවශ්‍ය (අල්පමාත්‍ර) වස්තුව සොයමින් ඔබට 'සලාම්' කියන්නාව 'ඔබ විශ්වාසිකයෙකු නොවේ' යැයි පවසා (ඔහුව මරා) දමනු එපා. අල්ලාහ් වෙත බොහෝ (යුධ) වස්තු තිබේ. මෙයට පෙර ඔබද මෙසේම සිටියහුය. එවිට අල්ලාහ් ඔබට උපකාර දුක්වූ හෙයින් (මෙය) පැහැදිලි කර ගන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දේ පිළිබඳ සංවේදිය. 95. විශ්වාසිකයන් අතුරින් බාධාවක් ඇති අයවලුන් හැර (සිය නිවෙස්වල) හිඳ ගත්තවුන් (සටනට ගොස්) සිය වස්තුවෙන් හා ජීවිතයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ උත්සාහ

කරන්නන් හා සම නොවෙති. සිය වස්තුවෙන් හා ජීවිතයෙන් උත්සාහ කළවුන්, හිඳ ගත්තවුන්ට වඩා අල්ලාහ් තත්ත්වයෙන් උසස් කර ඇත්තේය. තවද (මෙම දෙකොටසටම අයත්) සියල්ලන්ටම (කුසල් දෙන බව) අල්ලාහ් අලංකාරව පොරොන්දු වුනේය. නමුත් (යුධ කීරීම මගින්) උත්සාහ කරන්නන්ව, හිඳ ගත්තන්ට වඩා විශිෂ්ට ත්‍යාග මගින් අල්ලාහ් උසස් කර ඇත්තේය. 96. (අල්ලාහ්) තමා වෙතින් (උසස්) තනතුරුද, ඤාණවද, ආශීර්වාදයද (ඔවුන්ට ප්‍රදනය කරන්නේය). තවද අල්ලාහ් සමාව දෙන්නාය. පරම දයාබරයාය.

97. තමන්ටම අපරාධ කර ගත්තවුන්ව සිටිනාතරම ඔවුන්ගේ ප්‍රාණය මලාඉකාවරු අත්පත් කර ගන්නා විට, (ඔවුන්ගෙන්) 'ඔබ කුමක් මත සිටියෙහුද?' යැයි ඔවුන් අසනු ඇත. (එයට) ඔවුන් 'මෙම පොළොවෙහි අප දුබලයන් කරනු ලැබ සිටියෙමු' යැයි කියති. (එයට මලාඉකාවරුන්) 'අල්ලාහ්ගේ පොළොව පුළුල්ව නොතිබුනේද? ඔබ එය අත්හැර නික්ම නොගියේ ඇයි?' දැයි අසති. මෙවැන්නන් රැඳෙන තැන නිරයයි යන තැන්වලින් එය ඉතාම නරකය. 98. (එනමුදු) කිසිදු සැලැස්මක් කර ගත නොහැකි හා කිසිදු මඟක් නොදත් පුරුෂයින්ගේ, ස්ත්‍රීන්ගෙන්ද, ළමුන්ගෙන් හා දුබල කරනු ලැබුවන් හැර. 99. එහෙයින් එවැන්නන්ව අල්ලාහ් ඤාණ විය හැකිය. තවද අල්ලාහ් සමාකරන්නාය. අභිශයින්ම සමාවන්නාය. 100. කවුරුන් අල්ලාහ්ගේ මාර්ගයේ පිටත් වන්නේද ඔහුට පොළොවෙහි සැප පහසුව ඇති බොහෝ වාසස්ථාන සහ අභිවාදිධිය ලබනු ඇත. කවුරුන් අල්ලාහ් කරා හා ඔහුගේ දූතයා කරා සංක්‍රමණය කරන්නෙකු ලෙසින් සිය නිවසින් නික්ම පසුව (එහිම) ඔහුට මරණය පැමිණෙන්නේද එවිට ඔහුගේ කුලිය අල්ලාහ් වෙත වගකීමක් වන්නේය. අල්ලාහ් වැරදි ඉවසන්නා හා පරම දයාබරයා වන්නේය.

101. ඔබ පොළොවෙහි ගමනේ යෙදෙන විට ප්‍රතික්‍ෂේප කරන්නන්ගෙන් ඔබට හිරිහැරයක් ඇති වෙතැයි බිය වූවොත් එවිට ඔබ සලාතය කෙටි කර ගැනීම ඔබට වරදක් නොවේ. නිශ්චය වශයෙන්ම ප්‍රතික්‍ෂේප කරන්නෝ ඔබට එළිපිට සතුරන්වම සිටිති. 102. (මුහම්මද්!) ඔබද ඔවුන් සමග ඉද ඔවුන්ට සලාතය ඉටු කිරීමට (ඉමාම් ලෙසින්) සිට ගතහොත්, ඔවුන්ගෙන් එක් පිරිසක් (පමණක් සලාතයට) ඔබ සමග සිටින්නවා. තවද ඔවුන් සිය අවිද ගනු මැන. ඔබ සමග මොවුන් සජ්ද කර අවසන් වුවහොත් ඔවුන් (ඉවත් වී) ඔබගේ පසුපසින් සිටිනු මැනවි. (එවිගස) සලාතය නොකළ තවත් පිරිසක් පැමිණ ඔබ සමග සලාත් කරනු මැන. ඔවුන්ද සිය විමසිල්ල හා අවි ගනින්නවා. ඔබ ඔබගේ දේවලින් හා අවිවලින් අනවධානයෙන් සිට ඔබ මත එකවර ඇල වී ප්‍රහාර එල්ල කළ යුතු යැයි එම ප්‍රතික්‍ෂේප කරන්නෝ සිතති. මේ අතර වැසි නිසා ඔබට හිරිහැර ඇතිවූයේ නම් හෝ ඔබ රෝගීව සිටියහොත් ඔබගේ අවි බිම තැබීමෙහි ඔබ මත වරදක් නැත. තවද ඔබ සෝදිසියෙන්ම සිටින්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ප්‍රතික්‍ෂේප කරන්නන්ට නින්දිත හිංසනයක් සුදුනම් කර ඇත්තේය. 103. මෙලෙසින් ඔබ සලාතය ඉටු කර අවසන් වුවහොත් පසුව හිටිවනමද, හිඳගත් සැටියෙන්ද, ඔබගේ ඉල මත (හාන්සි වී සිටිමින්)ද අල්ලාහ් මෙනෙහි කරන්න. (සතුරන් පිළිබඳ) බිය පහව ගිය පසු ඔබ නිසියාකාරව සලාතය ඉටු කරන්න. ඇයිද යත් සලාතය යනු විශ්වාසිකයන් මත හෝරාව සඳහන් කළ වගකීමක්වම ඇත්තේය. 104. තවද සතුරන්ගේ පිරිස් සොයා යාමෙහි ඔබ මන්දෝත්සාහී නොවන්න. ඔබ (තුචාල ලබා) හිරිහැරයට පත්ව සිටියහොත් ඔබ හිරිහැරයට පත්ව සිටින්නා සේම නිශ්චය වශයෙන්ම ඔවුහුද හිරිහැරයට පත්වෙති. තවද ඔවුන් බලාපොරොත්තු නොකළ

දෙය ඔබ අල්ලාහ් වෙතින් බලාපොරොත්තු වන්නෙහිය. තවද අල්ලාහ් සවිඥයා හා ඥානාන්විතයා වන්නේය.

105. (මුහම්මද්!) අල්ලාහ් ඔබට දැනුම් දුන් දෙයින් මිනිසුන් අතර තීරු දීම පිණිස, මුළුමනින්ම සත්‍යයෙන් සමන්විත මෙම පුස්තකය නිශ්චය වශයෙන්ම අපම ඔබ වෙත පහළ කර ඇත්තෙමු. කුමන්ත්‍රණකරුවන් වෙනු වෙන් පෙනී සිටින්නෙකුව ඔබ නොමවන්න. 106. තවද ඔබ අල්ලාහ් වෙතින් සමාව අයදින්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නා හා දයාබරයා වන්නේය. 107. (මුහම්මද් අනුන්ට දුෂ්ට වෙමින් එමගින්) තමන්ටම දෝහි වූවන් වෙනුවෙන් ඔබ වාද නොකරන්න. නිශ්චය වශයෙන්ම දරුණු දෝහී හා පාපතරයන්ව අල්ලාහ් ප්‍රිය නොකරයි. 108. මොවුහු මිනිසුන්ගෙන් (තම වංක බව) වසන් කරති. (නමුත් එය) අල්ලාහ් වෙතින් වසන් කිරීමට (ඔවුන්ට කිසිසේත්) නොහැක්කේමය. (ඇයිද යත්) කථාවෙන් පිළිගත නොහැකි දෙය ගැන ඔවුන් රැය පුරා කුමන්ත්‍රණ කරන විට, අල්ලාහ්ද ඔවුන් සමඟම සිටින්නේය. තවද අල්ලාහ් ඔවුන් කරමින් සිටින දෙය වටලා සිටින්නාය.

109. දූතගනු! ඔවුන් වෙනුවෙන් මෙලොව ජීවිතයේ වාද කළේ ඔබමය. (නමුත්) අවසාන දිනයෙහි අල්ලාහ් වෙත ඔවුන් වෙනුවෙන් වාද කරන්නේ කවුරුන්ද? නැතිනම් කවුරුන් (එදින) මොවුන් වෙනුවෙන් වගකීම් භාර ගන්නන්ව සිටින්නද? 110. කවුරෙකු එක් පාපයක් කර හෝ තමාටම අපරාධ කර පසු(තැවිලි)ව අල්ලාහ් වෙතින් (ඔහු) සමාව යැදියහොත්, (එවිට අල්ලාහ්ව සමාව දෙන්නෙකු හා දයාබරයෙකු ලෙසින් ඔහු දකිනු ඇත. 111. කවුරුන් අකුසල උපයන්නේද ඔහු නිශ්චය වශයෙන්ම තමන්ට (විනාශයම) උපයන්නේය. තවද අල්ලාහ් සවිඥයා හා ඥානාන්විතයා වන්නේය. 112. කවුරුන් යම් වරදක් හෝ

පාපයක් උපයා පසුව නිර්දෝෂ අයෙකු මත එය පැටවුවහොත් එවිට ඔහු අසත්‍ය චෝදනාවක් හා එළිපිට පාපයක් පටවා ගත්තෙකු වන්නේය. 113. තවද (මුහම්මද්!) ඔබ මත අල්ලාහ්ගේ ආශීර්වාදය හා දයාව නොතිබෙන්නට ඔවුන්ගෙන් පිරිසක් ඔබව මගවරදන්නට තැත් කරනු ඇත. නමුත් ඔවුන්ට ඔවුන්වම හැර මග වැරදවිය නොහැක. ඔබට කිසිදු නපුරක් ඇති කිරීමට ඔවුන්ට නොහැකිය. (ඇයිද යත්) අල්ලාහ්ම ඔබ වෙත (මෙම) පුස්තකය හා ඥානය පහළ කර ඔබ නොදන්නා දෙයද ඔහු ඔබට ඉගැන්වූයේය. තවද ඔබ මත වන අල්ලාහ්ගේ ආශීර්වාදය ඉමහත් වන්නේය.

114. සදකා හෝ කුසල ගැන නැතිනම් මිනිසුන් අතර සමථය ඇති කිරීම පිළිබඳ උනන්දු කරන්නා(ගේ එවැනි ක්‍රියා) හැර ඔවුන් කොඳුරා ගන්නා රහස් අතුරින් බොහෝමයක කිසිදු යහපතක් නොමැත. තවද අල්ලාහ්ගේ තෘප්තිය පතා එය කළහොත් ඔවුන්ට ඉමහත් කුලියක් අප දෙන්නෙමු.

115. තවද කවුරුත් සෘජු මග මෙය යැයි පැහැදිලිවූ පසුද (අපගේ) මෙම දූතයාට පටහැනි වී විශ්වාසිකයන්ගේ මග නොවන්නක් අනුගමනය කරන්නේද, ඔහුව අපි ඔහු මනාප වූ (වැරදි) මගටම යොමු කරන්නෙමු. පසුව ඔහුව අපි නිරයටද ඇතුළු කරන්නෙමු. යන තැන්වලින් එය ඉතාම නරකය.

116. නිශ්චය වශයෙන්ම අල්ලාහ් තමාට සම කරනු ලැබීම සමා වන්නේ නැත. තවද මෙය හැර වන (අන්) දෙය ඔහු තමා පතන්නන්ට සමා වන්නේය. තවද කවුරුත් අල්ලාහ්ට (යමක්) සම කරන්නේද ඔහු (සත්‍යයෙන් බොහෝ දුර) ඇත් වූ මං වරදවීමකින් (සිය) මග වරදවා ගත්තේය. 117. ඔහු හැර ස්ත්‍රී(දෙවිය)න්ව මිස ඔවුහු නොඅමතති. දුෂ්ට සාතන් හැර ඔවුහු නොඅමතති. 118. (සාතන්වන) ඔහුව අල්ලාහ් ශාප කළේය.

(එයට) ඔහු, 'ඔබගේ ගැත්තන්ගෙන් නියමිත කොටසක් නිශ්චය වශයෙන්ම මම (අත් කර) ගන්නෙමි' යැයි කීවේය. 119. 'නිෂ්ඵල ආශාවන්වලින් පොළඹවා විමෙන් ඔවුන්ව නොමග යවන් නෙමි. තවද නිශ්චය වශයෙන්ම මම ඔවුන්ට අණ කරන්නෙමි. එවිට ඔවුන් (ගව, එළු, ඔටු) සිවුපාවුන්ගේ කන් සිද දමනු ඇත. තවද ඔවුන්ට මම (නපුර) අණ කරන්නෙමි. එවිට ඔවුන් අල්ලාහ්ගේ මැවුම්(හි ස්වරූපය) වෙනස් කරන්නෝය' (යැයිද සාතන් කීවේය). තවද කවුරුන් අල්ලාහ් (අන්) හැර සාතන්ව සිය රැකවලා ලෙසින් ගන්නේද ඔහු නිශ්චය වශයෙන්ම පැහැදිලිවම අලාහය අත් කර ගනු ඇත. 120. ඔහු ඔවුන්ට පොරොන්දු වන්නේය (තවද) ආශාවන් ඇති කර(මින් පොළඹව)න්නේය. නමුත් මුලාව හැර අන් කිසිවක් ඔහු ඔවුන්ට පොරොන්දු වන්නේ නැත. 121. මෙවැන්නන් ලභිනා තැන නිරයයි. එයින් ගැලවී පලා යා හැකි (තවත්) තැනක් ඔවුන් නොදකින්නෝමය. 122. තවද කවුරුන් විශ්වාස කර යහකියාද කරන්නේද, පහළින් ගංගා ගලා බසිමින් තිබෙන්නාවූ ස්වර්ගයට අප ඔවුන්ව ඇතුළු කරන්නෙමු. ඔවුන් එහි සදකල් රැඳෙන්නන්ය. අල්ලාහ්ගේ (මෙම) පොරොන්දුව සත්‍යයක්මය. අල්ලාහ්ට වඩා වචනයෙන් සත්‍ය වන්නා කවුරුන්ද?

123. (එලොවෙහි) ඔබගේ සිතැඟි පරිදි හෝ පුස්තකයේ අයවලුන්ගේ සිතැඟි පරිදි හෝ (කිසිවක් සිදුවන්නේ) නොමැත. කවුරුන් පාප කරන්නේද එයට හිමි දඬුවම ඔහු ලබන්නේය. (එහි) අල්ලාහ් හැර (අන්) රැකවලෙකු හෝ උදව්කරුවෙකු ඔහු දකිනු නොමැත. 124. තවද ස්ත්‍රී හෝ පුරුෂ වේවා කවුරුන් ඇත්තෙන්ම විශ්වාස කරමින් යහකියා කරන්නේද එවැන්නන් ස්වර්ගයට පිවිසෙති. ඔවුහු අල්පමාත්‍ර අයුක්තියක් හෝ අපරාධයක් කරනු නොලබති. 125. කවුරුන් සිය මුහුණ

අල්ලාහ්ට භාර කොට, යහකියා කරන්නෙකුවද සිට සත්‍යයට නැඹුරු වූ ඉබ්‍රාහිම්ගේ මාර්ගය අනුගමනය කරන්නේද, ඔහුට වඩා මාර්ගයෙන් අලංකාර වන්නා කවරුද? තවද අල්ලාහ් ඉබ්‍රාහිම්ව සිය මිතුරෙකු ලෙසින්(ම පිළි) ගත්තේය. 126. අහස්හි හා පොළොවෙහි ඇති දෙය අල්ලාහ්ටම හිමිය. තවද අල්ලාහ් සියළුම දේ සිසාරා සිටින්නෙකු වන්නේය.

127. (මුහම්මද්!) ඔවුන් ඔබගෙන් ස්ත්‍රීන්(ගේ නීති රීතින්) ගැන අසති. කුමන කතුන්ව ඔබ විවාහ කරන්නට පතන අතරම ඔවුන්ට නියම කරන ලද (මහර්) දීමනාව නොදෙන්නේද එවන් අනාථ කතුන් පිළිබඳවද, ළමුන්ගෙන් දුබල කරනු ලැබුවන් පිළිබඳවද තවද අනාථයින්ට යුක්තිය ඉටු කිරීම පිළිබඳවද (මෙම) පුස්තකයේ සඳහන් කර ඇති දෙය පිළිබඳ තීරණව අල්ලාහ් ඔබට දන්වන්නේය.

තවද යහපතින් ඔබ කුමක් කළද අල්ලාහ් එය මනාව දන්නාය. 128. එක් ස්ත්‍රීයක් සිය සැමියාගෙන් ද්වේෂය හෝ අත්හරිනු ලැබීම(ක් ඇති වෙතැයි) බිය වුවහොත් එවිට ඔවුන් දෙදෙන අතර සාමයක් ඇති කර ගැනීම පිළිබඳ ඔවුන් දෙදෙනාට වරදක් නැත. සාමයම ඉතා උසස් වන්නේය. (එහෙත්) හදවත් නැඹුරු වන්නේ මසුරුකමටය. තවද ඔබ ත්‍යාගශීලී හා (අල්ලාහ්ට) බියබැතිද වූවෙක් නම්, නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දේ පිළිබඳ සංවේදීව සිටින්නේය. 129. තවද ඔබ කෙතරම් කැමති වුවද ඔබගේ බිරියන් සියල්ල අතර සාධාරණව කටයුතු කිරීමට හැකියාව ඔබ නොලබන්නේමය. එසේ වුවද (ඉන් එකියක් වෙත) ඔබ සම්පූර්ණයෙන්ම ඇලවී අනෙක් තැනැත්තීව (අහසේ) එල්ලා දූමු එකියක් ලෙසින් අත් නොහරින්න. ඔබ සාමයෙන් කටයුතු කරමින් (අල්ලාහ්ට) බියබැති වුවහොත් එවිට අල්ලාහ් සමාව දෙන්නා හා දයාබරයාව සිටින්නා වන්නේය.

130. තවද (එක්ව ජීවත් වීමට නොහැකිව) ඔවුන් වෙන් වුවහොත්

අල්ලාහ් සිය ත්‍යාගවන්තකමින් ඔවුන් සියල්ලන්වම පූර්ණ ලෙසින් වුවමනාවන් නැති අය බවට පත් කරන්නේය. අල්ලාහ් විශාලයා හා ඥානාන්විතයාව සිටින්නේය.

131. තවද අහස්හි හා පොළොවෙහි ඇති දෙය හිමි අල්ලාහ්ටමය. 'අල්ලාහ්ටම බියබැතිවන්න යැයි ඔබටද, ඔබට පෙර පුස්තකය දෙනු ලැබුවන්ටද අප නිශ්චය වශයෙන්ම උපදෙස් කළෙමු. ඔබ ප්‍රතිකෂේප කළහොත් නිශ්චය වශයෙන්ම අහස්හි හා පොළොවෙහි ඇති දෙය හිමි අල්ලාහ්ටමය. අල්ලාහ් (කිසිදු) අවශ්‍යතාවයක් නොමැත්තෙකු හා ප්‍රශංසාවේ හිමියාද වන්නේය. 132. අහස්හි හා පොළොවෙහි ඇති දෙය හිමි අල්ලාහ්ටමය. සියළුම කාර්යයන්හි වගකීම භාර ගැනීමට අල්ලාහ් ප්‍රමාණවත්ය. 133. මිනිසුනි! ඔහු සිතුවොත් ඔබ (සියල්ල) විනාශ කර දමා (එතනි) අනෙක් අයවලුන්ව ගෙන එන්නේය. තවද මෙසේ කිරීමට අල්ලාහ් අසීමිත බලය ඇත්තාද වන්නේය. 134. මෙලොව යහපත පමණක් ලබන්නට සිතන්නවුන් කවුරුන්ද (ඔවුන් දනගනු!) මෙලොව හා එලොව (යන දෙකෙහිම) යහපත ඇත්තේ අල්ලාහ් වෙතමය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අසන්නා හා බලන්නා වන්නේය.

135. විශ්වාසවන්තයිනි! එය ඔබට හෝ ඔබගේ මව්පියන්ට හෝ සමීප ඥාතීන්ට හෝ හානිකර වුවද, යුක්තිය ස්ථාපිත කරමින් අල්ලාහ් වෙනුවෙන්ම ඔබ සාක්ෂි කියන්නන් වන්න. (සාක්ෂි කියන) ඔහු ධනවතෙකු වුවද දුගියෙකු වුවද කම් නැත (ඔබ සත්‍යයම ප්‍රකාශ කරන්න). අල්ලාහ් ඒ දෙදෙනටම හිමි වන්නෙකි. යුක්තිය පසිඳලීමෙහි ඔබගේ සිතැඟි අනුගමනය නොකරන්න. ඔබ (සත්‍යය) වෙනස් කර කීවද, (සාක්ෂි කීම) ප්‍රතිකෂේප කළද, නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දෙය පිළිබඳව සංවේදියාව සිටින්නේය.

136. විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, ඔහු සිය දූතයා වෙත පහළ කර ඇති පුස්තකයද, පෙර ඔහු පහළ කළ ආගමිද, විශ්වාස කරන්න. තවද කවුරුන් අල්ලාහ්වද, ඔහුගේ මලාඉකාවරුන්වද, ඔහුගේ ආගමිද, ඔහුගේ දූතයන්වද අවසාන දිනයද ප්‍රතිකේෂ්ප කරන්නේද ඔහු (සත්‍යයෙන්) ඇත් වූ නොමගකම සිටින්නේය. 137. විශ්වාස කර පසුව ප්‍රතිකේෂ්ප කර, (එයින් පසුව නැවතත්) විශ්වාස කර, (එයින්) පසුවද ප්‍රතිකේෂ්ප කර ඉක්බිති සිය ප්‍රතිකේෂ්පය (තවත්) වැඩි කර ගත්තවුන්ව සමාවන්නෙක්ව අල්ලාහ් නැත. තවද ඔවුන්ට (නිසි) මඟ පෙන්වන්නෙක්වන්නේද (ඔහු) නැත. 138. (මුහම්මද්!) වංචනිකයන් වන ඔවුන්ට වේදනාකාරී හිංසනයක් ඇතැයි ඔවුන්ට ඔබ සුබාරංචි පවසන්න. 139. එවැන්නන් විශ්වාසිකයන් ඉවත ලා, ප්‍රතිකේෂ්ප කරන්නවුන්ව සිය රැකවලුන් ලෙසින් (පත් කර) ගනිති. (කිම?) මොවුන් ඔවුන්ගෙන් ගරුත්වය පතන්නේද? නිශ්චය වශයෙන්ම සියලු ගරුත්වය හිමිව ඇත්තේ අල්ලාහ්ටමය.

140. තවද අල්ලාහ්ගේ වැකි ප්‍රතිකේෂ්ප කරනු ලැබීම හෝ එයට සරදම් කරනු ලැබීම ඔබ සවන් වැකුණහොත්, ඔවුන් මෙය හැර අන් කාරියන්හි යෙදෙන තෙක් ඔබ ඔවුන් සමග(එකට) අසුන් නොගත යුතුය යැයි නිශ්චය වශයෙන්ම ඔහු ඔබට මෙම පුස්තකයෙහි (ආඥාවක්) පහළ කර ඇත්තේය. (එසේ වාඩි ගතහොත්) ඒ මොහොතෙහි ඔබද ඔවුන් වැන්නන්ම (වන්නේ)ය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් වංචනිකයන්නන් හා ප්‍රතිකේෂ්ප කරන්නන් සියල්ලන්වම නිරයේ එක් රැස් කරන්නෙකි. 141. මෙවැන්නන් ඔබ විෂයයෙහි (යමක්) බලාපොරොත්තු වෙමින් සිටිති. අල්ලාහ්ගෙන් ඔබට ජය ලැබුනහොත්, 'අපත් ඔබ සමග නොසිටියෙමුද?' යැයි පවසති. ප්‍රතිකේෂ්ප කරන්නන්ට යම්කිසි කොටසක් ලැබුණහොත්, 'අප ජය ලබන තත්වයේ

සිටියද, විශ්වාස කරන ඔවුන්ගෙන් අප ඔබ වළකා නොගත් තෙමුද?’ යැයි කියති. ඔබ අතර අල්ලාහ් අවසාන දිනයෙහි තීඤ්ච දෙන්නේය. තවද අල්ලාහ් විශ්වාසිකයන්ට එරෙහිව ප්‍රතිකේෂප කරන්නන්ට කිසිදු මාර්ගයක් ඇති නොකරන්නේමය.

142. නිශ්චය වශයෙන්ම වංචනිකයෝ අල්ලාහ්ට සරදම් කරති. එසේ වුවද ඔහු ඔවුන්ට සරදම් කරන්නෙකු ව සිටින්නේය. තවද ඔවුහු සලාතයට සුදනම් වුවහොත් අලසයන් ලෙසින්ම සිටිති. මිනිසුන්ට (තමුන්ද සලාතය ඉටු කරන්නේ යැයි) පෙන්වති. ඉතා මද වශයෙන් මිස ඔවුන් අල්ලාහ් මෙතෙහිද නොකරති. 143. (වංචනිකයන් වන මොවුහු විශ්වාසය හා ප්‍රතිකේෂපය අතර ව්‍යාකූල වී) මෙය අතර දඟලන්නන්ව සිටිති. ඔවුන් (විශ්වාසිකයන් වන) මොවුන් සමගද නැත. (ප්‍රතිකේෂප කරන්නන් වන) ඔවුන් සමගද නැත. තවද කවුරුත්ව මඟ වරදවා ගන්නට අල්ලාහ් අත් හරින්නේද (මුහම්මද්!) ඔවුන්ට (ගැලවීමේ) කිසිදු මඟක් ඔබ නොදකින්නේමය.

144. විශ්වාසවන්තයිනි! ඔබ විශ්වාසිකයන් අත් හැර ප්‍රතිකේෂප කරන්නන්ව ඔබගේ භාරකරුවන් ලෙසින් නොගන්න. මෙමගින් ඔබට එරෙහිව අල්ලාහ්ට පැහැදිලි සාධකයක් ඇති කරන්නට ඔබ සිතන්නේද? 145. නිශ්චය වශයෙන්ම මෙම වංචනිකයන් නිරයේ පතුලෙහිම සිටිනු ඇත. තවද ඔවුන්ට උදව්කරුවෙකු ව ඔබ දකිනු නොමැත්තේමය. 146. (නමුත් සිය පාපයන් ගැන) පසුතැවිලි වී (එයින් ඉවත් වී තම වැරදි) නිදොස් කර අල්ලාහ් (ගේ මග) දැඩිව ග්‍රහණය කර සිය ධර්මය අල්ලාහ් වෙනුවෙන් අව්‍යාජ කරනවුන් හැර. ඔවුන් (එලොව) විශ්වාසිකයන් සමග සිටිනු ඇත. (මෙවන්) විශ්වාසිකයන්ට අල්ලාහ් ඉමහත් ත්‍යාග ප්‍රදානය කරන්නේය. 147. ඔබ අල්ලාහ්ට තුනි පුදමින් ඔහුව විශ්වාස කරමින්ද සිටිත් නම් ඔබ වේදනාවට

පත් කර ඔහු කුමන ලාභයක් ලබන්නේද? අල්ලාහ් කෘතඥව හා සවිඥව සිටින්නේය.

148. අපරාධ කරනු ලැබූ කෙනෙකු ගෙන් මිස වචනයෙහි නරක දෙය ප්‍රසිද්ධියේම කීම අල්ලාහ් ප්‍රිය නොකරයි. තවද අල්ලාහ් සවන්දෙන්නෙකුවද සවිඥයාද වන්නේය. 149. ඔබ (කළ) යහපතක් හෙළි කළද, නැතිනම් එය සැඟවුවද නැතිනම් (ඔබට කරන ලද) හිරිහැරයක් ඔබ සමා කළද නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමා දෙන්නෙකුද අසීමිත බලය ඇත්තෙකුද වන්නේය. 150. නිශ්චය වශයෙන්ම අල්ලාහ්ව හා ඔහුගේ දූතයින්ව ප්‍රතිකෂේප කර අල්ලාහ් හා ඔහුගේ දූතයින් අතර හේද ඇති කිරීම පතා 'අපි ඇතැම් (ග්‍රන්ථයන්) විශ්වාස කර ඇත්තෙමු. ඇතැම් ඒවා ප්‍රතිකෂේප කරන්නෙමු' යැයි පවසන්නන් හා මෙ(ම විශ්වාසය හා ප්‍රතිකෂේප)ය අතර මාර්ගයක් ලබා ගැනීමට කවුරුත් පතන්නේද ඔවුන් (කෙබන්දන්ද යත්) 151. ඔවුන් සත්‍ය වශයෙන්ම ප්‍රතිකෂේප කරන්නෝ වෙති. තවද අප ප්‍රතිකෂේප කරන්නන්ට නින්දවට පත් කරන දඬුවම් සුදනම් කර ඇත්තෙමු. 152. තවද අල්ලාහ්වද ඔහුගේ දූතයාද විශ්වාස කර, ඔවුන්ගෙන් කිසි කෙනෙකු අතර බෙදුම් ඇති නොකරන්නන් වන ඔවුන්ට, ඔහු ඔවුන්ගේ කුලිය (පරිපූර්ණයෙන්) දෙන්නේය. තවද අල්ලාහ් සමාව දෙන්නෙකු හා පරම දයාබරයෙකු වන්නේය.

153. (මුහම්මද්!) පුස්තකයේ අයවලුන් ඔවුන්ට (ඔවුන් ප්‍රිය කරන ආකාරයේ) පුස්තකයක් පහළ කරන ලෙස ඔබගෙන් අසති. නිශ්චය වශයෙන්ම ඔවුන්ගේ මුකුත් මිත්තෝද එයට වඩා දවැන්න දෙයද මුසාගෙන් ඇසුවෝය. ඔවුහු 'අපට අල්ලාහ්ව ප්‍රසිද්ධියේ පෙන්වන්න' යැයිද කීවෝය. එවිට ඔවුන්ගේ අපරාධය නිසා විශාල ශබ්දයක් ඔවුන්ව ග්‍රහණය කර ගත්තේය. ඉක්බිති ඔවුන්ට පැහැදිලි සාධක පැමිණියාට පසුවද ඔවුන් වසු පැටියා

(දෙවියෙකු ලෙසින්) ගත්තෝය. එයද අපි සමා කළෙමු. තවද අප මුසාට ප්‍රබල බලයක් දුන්නෙමු. 154. ඔවුන්ගෙන් ප්‍රතිඥාව ගැනීමට ඔවුන්ට ඉහළින් 'තුර්' කන්ද එසෙවූ වෙමු. තවද 'මෙම ද්වාරයෙන් සිරස පහත් කර පිවිසෙන්න' යැයිද අපි ඔවුන්ට කීවෙමු. 'තවද සෙනසුරෙහි සීමා ඉක්ම නොවන්න' යැයිද අප ඔවුන්ට කීවෙමු. තවද අපි ඔවුන්ගෙන් ස්ථිර ප්‍රතිඥාවක් ගත්තෙමු.

155. ඔවුන් ප්‍රතිඥාව කඩ කළ නිසාද, අල්ලාන්ගේ සාධක අසත්‍ය කළ නිසාද, අයුක්තිසහගතව දූතයන් ඝාතනය කළ නිසාද, 'අපගේ හදවත් තිර දමනු ලැබී ඇත' යැයි ඔවුන් (සරදමින්) පැවසූ නිසාද, එසේ නොව ඔවුන් ප්‍රතිකේෂප කළ නිසා අල්ලාන් එය මත මුද්‍රා තබා ඇත. එහෙයින් ඔවුහු මඳක් මිස විශ්වාස නොකරති 156. තවද ඔවුන්ගේ ප්‍රතිකේෂපය නිසාද ඉමහත් අසත්‍ය චෝදනාවක් මර්යම් මත ඔවුන් පැවසූ නිසාද (අල්ලාන් ඔවුන්ව ශාප කළේය). 157. 'අල්ලාන්ගේ දූතයාද මර්යම්ගේ පුත්‍රයා වන ඊසා මසීන්ව, නිශ්චය වශයෙන්ම අප ඝාතනය කළෙමු' යැයි ඔවුන් පැවසූ නිසාද (අල්ලාන් ඔවුන්ව ශාප කළේය. ඇත්තෙන්ම) ඔවුහු ඔහු ඝාතනය නොකළෝය. ඔහුව කුරුසයේ ඇණද නොගැසුවෝය. නමුත් ඔවුන්ට (ඊසා මෙන්) කෙනෙකුට සමාන කර (පෙන්ව)නු ලැබුණේය. තවද නිශ්චය වශයෙන්ම මෙම විෂයයෙහි මතභේද ඇති වූවත් (තවමත්) අවිනිශ්චිතවම සිටී. අනුමාන කිරීම හැර ඔවුන්ට මෙය ගැන (අන්) දැනුමක් නැත. තවද ඔවුන් ඔහුව ස්ථිරවම ඝාතනය කළේ නැත. 158. එසේ නොව අල්ලාන් ඔහුව තමන් වෙත ඔසවා ගත්තේය. තවද අල්ලාන් බලසම්පන්නයා හා ඥානාන්විතයා වන්නේය.

159. පුස්තකයේ අයවලුන් ඔහුගේ මරණයට පෙර මිස

ඔහුව විශ්වාස කළේ නැත. තවද ඔහු ඔවුන්ට එරෙහිව සාක්ෂි දරන්නෙකු ව කියාමත් දිනයෙහි (ඉදිරිපත්) වනු ඇත.

160. යුදෙව්වන් වන ඔවුන්ගේ අපරාධය නිසාද, ඔවුන් බොහෝ දෙනෙකු අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වූ නිසාද ඔවුන්ට අනුමත කරනු ලැබූ හොඳ දේවල් ඇතැම්කි අපි ඔවුන්ට තහනම් කළෙමු.

161. ඔවුන්ට පොලිය තහනම් කරනු ලැබුවක්ව තිබියදීම ඔවුන් එය ගෙන මිනිසුන්ගේ දේපළ වැරදි ආකාරයෙන් අනුභව කළ නිසා (එසේ කළෙමු). තවද ඔවුන්ගෙන් ප්‍රතිකේෂ්ප කරන්නන්ට වේදනාකාරී හිංසනයක් අපි සූදනම් කර ඇත්තෙමු.

162. (මුහම්මද්!) නමුත් ඔවුන් අතුරින් දැනුමෙහි ස්ථිරව සිටින්නෝ හා විශ්වාසිකයෝ ඔබට පහළ කරන ලද දෙය සහ ඔබට පෙර පහළ කරන ලද දෙය විශ්වාස කරති. ඔවුන් සලාතය ඉටු කරන්නන්ද සකාතයද දෙන්නෝ අල්ලාහ්ව අවසාන දිනය විශ්වාස කරන්නෝ වෙති. ඔවුන්ට අපි ඉමහත් කුලියක් දෙන්නෙමු.

163. (මුහම්මද්) නූත් හා ඔහුට පසුව පැමිණි දූතයන්ට 'වහී' (නම් දිව්‍යමය පණිවිඩ) පහළ කළාක් මෙන් ඔබටද නිශ්චය වශයෙන්ම අපි 'වහී' පහළ කළෙමු. එමෙන්ම ඉබ්‍රාහිම්, ඉස්මායිල්, ඉස්හාක්, යාකූබ්හට හා (ඔවුන්ගෙන්) පැවත එන්නන්ටද ඊසා, අයිශ්‍රාබ්, යූනුස්, හාරූන්, සුලෙයිමාන් ආදීන්ටද (මෙලෙසින්ම) පණිවිඩ පහළ කළෙමු. තවද දවුද්හට 'සබූර්' (නම් ආගම) ප්‍රදනය කළෙමු.

164. එසේම තවත් (මෙවැනි) දූතයන් (වන) ඔවුන් පිළිබඳ වෘතාන්ත ඔබට අපි පවසා ඇත්තෙමු. (මොවුන් හැර) තවත් දූතයන් කිහිප දෙනෙකු (වන) ඔවුන් ගැන ඔබට (සවිස්තරාත්මකව) නොකීවෙමු. තවද මූසා සමග අල්ලාහ් (සෘජු කථනයක් ලෙසින්) සංවාද කර ඇත්තේය. 165. ජනයා අල්ලාහ්

ට එරෙහිව කිසිදු වෝදනාවක් නොකරන ලෙසට වක්තාවරු (දූතය)න් සුභාරංචි පවසන්නන් හා මඟ පෙන්වන්නන් ලෙසින් එවුහ අල්ලාන් සියල්ලෙහිම බලසම්පන්න හා ඥානාන්විතයාය.

166. නමුත් අල්ලාන් ඔබට පහළ කළ දෙය හා ඔහුගේ දැනුමෙන් ඔහු පහළ කළ දෙයට ඔහුම සාක්ෂි දරන්නේය. (එයට) මලාඉකාවරුද සාක්ෂි දරති. සාක්ෂියෙන් අල්ලාන්ම ප්‍රමාණවත්ය.

167. නිශ්චය වශයෙන්ම ප්‍රතිකෂේප කර අල්ලාන්ගේ මාර්ගයෙන් (මිනිසුන්) වළක්වනවුන් ඔවුහු ස්ථීරවම (සත්‍යයෙන්) බොහෝ දුර ඇත් වූ මං මුළාවකින් මඟ වරදවා ගත්තෝය. 168. (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම ප්‍රතිකෂේපද කර අපරාධද කළවුන් වන එවැන්නන්ව සමා කරන්නෙකුව අල්ලාන් නැත. තවද ඔවුන්ව (සෘජු) මාර්ගයක ගමන් කරවන්නෙකුවද ඔහු නැත. 169. ඔවුන් සදකල් හා නිරන්තරයෙන්ම රැඳෙන නිරයේ මාර්ගය හැර.

මෙය අල්ලාන්ට ඉතා පහසුවන්නේය. 170. මිනිසුනි! ඔබගේ රබ් වෙතින් සත්‍ය දේ සමග දූතයා ඔබ වෙත ස්ථීරවම පැමිණ ඇති හෙයින් ඔබට යහපතක්ව තිබෙන දෙය ඔබ විශ්වාස කරනු. ඔබ ප්‍රතිකෂේප කළහොත් අහස්හි හා පොළොවෙහි ඇති දෙය නිශ්චය වශයෙන්ම අල්ලාන්ටම හිමිය. තවද අල්ලාන් සවිඥයා හා ඥානාන්විතයා වන්නේය.

171. පුස්තකයේ අයවලුනි! ඔබගේ ධර්මයේ ඔබ සීමාව ඉක්මවා නොයන්න. තවද අල්ලාන් මත සත්‍යය මිස අන් කිසිවක් නොකියන්න. නිශ්චය වශයෙන්ම මර්යම්ගේ පුත් ඊසා මසීන්, අල්ලාන්ගේ එක් දූතයෙකුද ඔහුගේ වැකියක් පමණක්ද වන්නේය. එය එක් ආත්මයක් ලෙසින් ඔහු වෙතින් මර්යම්හට ඔහු දූම්මේය. එහෙයින් අල්ලාන්ව හා ඔහුගේ දූතයන්ව ඔබ විශ්වාස කරන්න. තවද (නැමදීමට සුදුස්සන්) ත්‍රිත්වය යැයි නොකියන්න. (මෙසේ කීමෙන්) වැළකෙන්න. (එහි) යහපත

172. අල්ලාන්ගේ ආත්මයක් අල්ලාන්ගේ ආත්මයක් වන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාන්ගේ ආත්මයක් අල්ලාන්ගේ ආත්මයක් වන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාන්ගේ ආත්මයක් අල්ලාන්ගේ ආත්මයක් වන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාන්ගේ ආත්මයක් අල්ලාන්ගේ ආත්මයක් වන්නේය.

ඔබටමය. අල්ලාහ් (යනු) එකම දෙව්දෙක්මය. ඔහුට දරුවන් තිබීමෙන් ඔහු සුවිශුද්ධය. අහස්හි ඇති දෙය හා පොළොවෙහි ඇති දෙය ඔහුටම හිමිය. වගකීම් භාර ගන්නෙකු ලෙසින් (වීමට) අල්ලාහ්ම ප්‍රමාණවත්ය. 172. (ඊසා) මසීන්ද, අල්ලාහ්ට සමීප මලාඉකාවරුද, අල්ලාහ්ට (ගැති) වහලුන්ව සිටීම මදිකමක් ලෙසින් නොසිතති. කවුරුත් ඔහුට නැමදීම මදිකමක් ලෙසින් සිතා උඩඟු වන්නේද, ඔහු ඔවුන් සියල්ලන්වම තමා වෙත එක් රැස් කරන්නේය. 173. එහෙයින් විශ්වාස කර යහකියා කළවුන් වන ඔවුන්ගේ කුලිය ඔහු පරිපූර්ණ කර, තවද සිය සෞභාග්‍යයෙන් ඔවුන්ට (බොහෝ) වැඩි කරන්නේය. තවද (කවුරුත් ඔහුට අවනත වීම) මදිකමක් ලෙස සිතා උඩඟු වූයේද, ඔවුන්ට ඔහු වේදනාකාරී හිංසනය මගින් දඬුවම් කරන්නේය. තවද අල්ලාහ් හැර තමන්ට (අන්) කාරිය කරන්නෙකු හෝ උදව්කරුවෙකු ඔවුහු නොලබන්නෝය. 174. මිනිසුනි! ඔබගේ රබ්ගෙන් ස්ථිරවම ඔබ වෙත සාධක පැමිණ ඇත. තවද පැහැදිලි ආලෝකයක්ද අප ඔබ වෙත පහළ කළෙමු.

175. එහෙයින් අල්ලාහ්ව විශ්වාස කර ඔහුව හොඳින් ග්‍රහනය කර ගන්නවුන්ව ඔහු ඔහුගෙන් වූ දයාවෙහි හා ආශීර්වාදයෙහි ඇතුල් කරන්නේය. තවද තමා වෙත (පැමිණිය යුතු) සෘජු මඟද ඔවුන්ට පෙන්වන්නේය. 176. ('කලාලා' නම්) මව, පියා, මුත්තා, දරුවන්, මුණුබුරන්, යන උරුමක්කාරයින් නැති දේපළ) පිළිබඳ ඇති තීඤ්ච ගැන ඔවුහු ඔබගෙන් අසති. (මුහම්මද්!) 'කලාලා' ගැන අල්ලාහ්ම ඔබට තීඤ්ච දෙන්නේය' යැයි ඔබ පවසන්න. යම් මිනිසෙකු මියගොස් ඔහුට දරුවෙකු නොමැතිව, ඔහුට එක් සොහොයුරියක් පමණක් සිටියේ නම් ඇයට ඔහු අත් හැර ගිය දෙයින් අඩකි. (අන් අතට එක් ස්ත්‍රියක් මියගොස්) ඇයට එක් දරුවෙකු හෝ නොසිටියේ නම් ඔහුම ඇයට උරුමක්කාරයා

වන්තේය. (එක් සොහොයුරියක් නොව, සිටින) ඔවුන් ස්ත්‍රීන් දෙදෙනෙකු නම් ඔහු අත් හැර ගිය දෙයින් තුනෙන් දෙකොටසක් ඔවුන්ට තිබේ. එසේ නොමව, ඔවුන් පුරුෂයින්ව හා ස්ත්‍රීන් ලෙසින් වන සොහොයුර සොහොයුරියන් නම්, පුරුෂයින්ට ස්ත්‍රීන්ට තිබෙන්නාක් මෙන් දෙගුණයකි. ඔබ නොමග නොයෑම සඳහා අල්ලාහ් ඔබට (මෙසේ සිය ආඥා) පැහැදිලි කරන්නේය. තවද අල්ලාහ් සෑම දෙයක් පිළිබඳ සර්වඥයාය.

5. අල්මාඉද - ආහාර බන්දේසිය (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ
නාමයෙන් (ආරම්භ කරමි)

1. විශ්වාසිකයිනි! (ඔබ කර ගත් ගිවිසුම්) (එලෙසින්ම) ඉටු කරන්න. ඔබට (මින් මතු) පාරායනය කරන පෙන්වන දෙය හැර (එළු, බැටළු, ඔටු, හරක් ආදී) පශු සතුන් ඔබට අනුමත කරනු ලැබ ඇත. (උම්රා හජ් වන්දනා ගමන් සඳහා) ඉහ්රාම් (ඇඳ සිටින) තත්ත්වයෙහි සිටින විට (පමණක් එම සතුන්) දඩයම් කිරීම ඔබට අනුමත නොකර ගත්තවුන් ලෙසින් (සිටීම ඔබගේ වගකීමකි). නිශ්චය වශයෙන්ම අල්ලාහ් තමා සිතන දෙය ඔබට අණ කරන්නේය. 2. විශ්වාසිකයිනි! අල්ලාහ්ගේ සලකුණුද (රජබ්, දුල්කආද, දුල් හිජ්ජා, මුහර්රම් ආදී) ශුද්ධ වූ මාසද (හජ්ජි) කුර්බාන් (සඳහා වෙන් කළ) සතාටද (ඒ සඳහා ගෙලෙහි) සලකුණු බඳින ලදවුන්ටද සිය රබ්ගේ ආශිර්වාදය හා සන්තෘප්තිය සෙවූවන් ලෙසින් (ඔහුගේ) ගෞරවනීය නිවහන පතා යන්නවුන්ටද (හිරිහැර කිරීම) ඔබට අනුමත කර නොග

න්න. තවද ඔබ ඉහිරාමය ඉවත් කළහොත් (පෙර තහනම් කරනු ලැබූ දෙය) ඔබ දඩයම් කර ගන්න. ගෞරවනීය මස්ජිදයට යන්නට නොදී ඔබ නවතා ගත් සමූහයා මත (ඔබට) ඇති ද්වේෂය (ඔවුන් මත) ඔබ සීමාව ඉක්මවන්නට ඔබ උනන්දු නොකරත්වා. තවද යහපතටද බිය බැති බවටද ඔබ එකිනෙකාට උපකාර වන්න. පාපයෙහි හා හේදයෙහි ඔබ එකිනෙකාට උපකාරව නොසිටින්න. තවද ඔබ අල්ලාහ්ට බියබැතිවෙන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහිදී ඉතා දරුණුය.

3. (විශ්වාසිකයින් අනුභවයට අනුමැතිය ඇති සතුන් අතුරින්) ඔබ විසින් (ගෙල) සිඳින ලද සතුන් හැර මැරුණු දෙයද, රුධිරයද, උරු මාංශද, අල්ලාහ් නොවන්නෙකු වෙනුවෙන් කුමකට වේතනා කරන ලද්දේද එයද, ගෙල හිරවී මළවුන්ද, පහර ලබා මළවුන්ද, බීම වැටී මළවුන්ද, අගෙන් ඇත මරණු ලැබුවන්ද, (කොටි, වලසුන් වැනි) වන සතුන් කා දුමු දැද ඔබට තහනම් කරනු ලැබ ඇත. සිටවන ලද (පිළිම හා ගස් වැනි දේ වෙනුවෙන්) මරණ ලදවුන් ඊ මගින් (පේන අසා) ඔබ කොටස් වෙන් කර ගැනීමද (ඔබට තහනම් කර ඇත). මෙය පාපයන්ය. අද දින ඔබගේ ධර්මය (විනාශ කළ හැකිය යන්න) පිළිබඳ විශ්වාසය ප්‍රතික්ෂේප කරන්නන්ට නැති වී ගොස් ඇත. එහෙයින් ඔබ ඔවුන්ට බිය නොවන්න. මටම බිය වන්න. මෙම දිනයෙහි ඔබගේ ආගම ඔබට සම්පූර්ණ කර (එමගින්) මාගේ දයාදය ඔබලාට සම්පූර්ණ කර, ඉස්ලාමය ඔබලාගේ ආගම ලෙසින් මම (තෝරා) තෘප්තියට පත්ව ඇත්තෙමි. එහෙයින් කවුරුත් පාපය වෙත නැඹුරු නොවන්නෙකුව කුසගින්නේ වේදනාවෙන් බල කරනු ලද(කෙනෙකුව ඉහත තහනම් කරනු ලැබූ දේ අනුභව කළ)හොත් (එය වරදක් නොවේ) මන්ද යත් නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමා කරන්නාය. දයාබරයාය.

4. (මුහම්මද්!) අනුභවයට තමාට අනුමැතිය ඇති දෙය කුමක් දැයි ඔවුහු ඔබගෙන් අසති. 'හොඳ දෙය ඔබට අනුමත කරන ලද' යැයි (ඔවුන්ට) කියනු. අල්ලාහ් ඔබට ඉගැන්වූ දේ අනුව ඔබ පුහුණු කර ඔබ පිටත් කර යැවූ හීලෑ සතුන් ඔබ වෙනුවෙන් (ලුහුබැඳ ගොස්) ඩැහැගන්නා දෙයින්ද ඔබ අනුභව කරන්න. (එසේ වුවද දඩයම සඳහා යවන විට) උන් මත අල්ලාහ්ගේ නාමය පවසා ඔබගේ රබ් සිහි කර ගන්න. තවද අල්ලාහ්ට බියබැති වන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ගණන් ඇසීමෙහි ඉතා යුහුසුඵය. 5. (විශ්වාසිකයින්) අද දින (පටන්) ඔබට හොඳ දෙය අනුමත කරනු ලැබ ඇත. පුස්තකය දෙනු ලැබුවන්ගේ ආහාරද ඔබට අනුමතය. ඔබගේ ආහාරද ඔවුන්ට අනුමතය. විශ්වාස කළ (හා) පතිවතින් යුත් ස්ත්රීන්වද, ඔබට පෙර පුස්තකය දෙනු ලැබුවන් අතර සිටින පතිවතින් යුත් ස්ත්රීන්වද, දුරාවාරයේ නොහැසිරෙන්නන්ව හා ඔවුන්ව අනියම් බිරියන් වශයෙන් තබා නොගන්නා තත්ත්වයෙහි ඔවුන්ට දිය යුතු මහරයද ඔබ දුනහොත් (ඔවුන් විවාහ කර ගැනීම ඔබට අනුමත කරනු ලැබ ඇත) තවද කවුරුත් විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරන්නේද නිශ්චය වශයෙන්ම ඔහුගේ (යහ)ක්‍රියා නිෂ්ඵල වී යන්නේය. තවද ඔහු අවසාන (දින)යෙහි අලාභයට පත්වුවන්ගෙන් කෙනෙක්ය.

6. විශ්වාසිකයින්! ඔබ සලාතයට සුදනම් වුවහොත් (එයට පෙර) ඔබගේ මුහුණුද, වැළඹීම දක්වා ඔබගේ අත්ද සෝද ගන්න. (ජලය අතේ තවරා) ඔබගේ සිරස්ද පිරිමැද ගන්න. විඵඹ දක්වා පාද දෙකද (සෝද ගන්න. මෙය හැර) ඔබ ස්නානය කිරීම (අනිවාර්ය) වගකීමක්වූ කෙනෙකු නම් ස්නානය කර පවිත්‍ර වන්න. තවද ඔබ රෝගීයෙකුව හෝ ගමනේ යෙදී සිටියහොත් හෝ ඔබගෙන් කිසිවෙකු මළ මූත්‍ර පහ කර සිටියහොත්, නැතිනම්

ඔබ ස්ත්‍රීන් ස්පර්ශ කර තිබුණහොත්ද (හා) එවිට ඔබ (පිරිසිදු) ජලය නොලැබුවේ නම් පවිත්‍ර පස වෙත යොමු වන්න. පසුව එයින් ඔබගේ මුහුණද ඔබගේ අත්ද පිරිමැද ගන්න. ඔබට කිසිදු අපහසුතාවයක් (මෙයින්) අල්ලාහ් නොපැතුවේය. එනමුත් ඔබ (ඔහුට) ස්තුති කරනු පිණිස ඔහු ඔබ පවිත්‍ර කිරීමට හා සිය භාග්‍යයන් ඔබ මත පූර්ණ කරන්නටම (මෙමගින්) පතන්නේය.

7. (යුදෙව්වනි!) ඔබ මත වූ අල්ලාහ්ගේ භාග්‍යයන්ද තවද 'අප සවන් දුන්නෙමු. අප කීකරු වූයෙමු' යැයි ඔබ පැවසූ විට, කුමකින් ඔහු ඔබගෙන් ප්‍රතිඥාව ගත්තේද එවන් ඔහුගේ ප්‍රතිඥාවද මෙනෙහි කරනු. තවද අල්ලාහ්ට බියබැති වන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සිතේ තිබෙන දේ පිළිබඳ සර්වඥයාය. 8. විශ්වාසිකයිනි! ඔබ අල්ලාහ් වෙනුවෙන් යුක්තිය මගින් සාක්ෂි කියන්නන්වද (සත්‍යයෙහි) ස්ථිර වූවන්ද වන්න. කිසිදු සමූහයකගේ විරෝධය ඔබ යුක්තිසහගතව ක්‍රියා නොකිරීමට නිශ්චය වශයෙන්ම ඔබ නොපොළඹවත්වා. ඔබ යුක්තියම පසිඳලන්න. බියබැතිබවට වඩාත් සමීප වන්නේ එයයි. තවද ඔබ අල්ලාහ්ට බියබැති වන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දේ පිළිබඳ සංවේදියාය. 9. විශ්වාස කර යහක්‍රියා කරනවුන් වන ඔවුන්ට, පවි සමාවද අති විශිෂ්ට- ත්‍යාගද ඇත යැයි අල්ලාහ් පොරොන්දු වන්නේය. 10. තවද ප්‍රතිකේෂ කර අපගේ වැකි අසත්‍ය කරනවුන් වන ඔවුන්මය නිරයේ වැසියන්. 11. විශ්වාසිකයිනි! එක් පිරිසක් (ඔබට හානි කරන්නට තීරණය කර) සිය අත් ඔබ වෙත දිගු කළ විට ඔවුන්ගේ අත් ඔබ කෙරෙන් අල්ලාහ් වළක්වා ඔබට ආශීර්වාද කළ සැටි මෙනෙහි කරන්න. තවද අල්ලාහ්ටම බියබැති වන්න. විශ්වාසිකයන් (තම සියලු කාරියන්) අල්ලාහ් වෙතම (පවරා ඔහු මතම) පූර්ණ විශ්වාසය තබන්නවා.

12. ඊශ්‍රායේල්ගේ දරුවන් වෙතින් නිශ්චය වශයෙන්ම අල්ලාහ් ප්‍රතිඥාව ලබා ඇත්තේය. තවද ඔවුන් අතුරින්ම භාරකරුවන් දොළොස් දෙනෙකු අපි එවා ඇත්තෙමු. (එසේ ප්‍රතිඥා ගත් මොහොතෙහි ඔවුන්ට) ‘නිශ්චය වශයෙන්ම මා ඔබ සමගම සිටින්නෙමි’ යැයි අල්ලාහ් පැවසුවේය. ඔබ සලාතය ඉටු කර සකාත්ද දී මාගේ දූතයන් විශ්වාස කර ඔබ ඔවුන්ට උදව්ද කර අල්ලාහ්ට අලංකාර ණයද දුනහොත් නිශ්චය වශයෙන්ම මා මෙය ඔබගේ පාපයන්ට ප්‍රතිකම් බවට පත් කර, එයට පහළින් ගංගා ගලා යමින් තිබෙන්නාවූ ස්වර්ගයන්හි ඔබව මම ඇතුළු කරන්නෙමි. මෙයින් පසුව ඔබගෙන් කවුරුත් ප්‍රතිකෂේප කරන්නේද නිශ්චය වශයෙන්ම ඔහු සෘජු මාර්ගය වරදා ගත්තේමය’ (යැයිද අල්ලාහ් පැවසුවේය).

13. ඔවුන් තමන්ගේ ප්‍රතිඥාවට පිටුපෑ නිසා අප ඔවුන්ගේ හදවත් ගල් කර, ශාප කළෙමු. ඔවුහු (සිය) පුස්තකයේ වැකි එයට හිමි නියම තැන්වලින් වෙනස් කරති. තවද ඔවුන් කුමකින් උපදෙස් කරනු ලැබුවෝද, එයින් කොටසක් අමතක ද කර දැමීමෝය. තවද (මුහම්මද්!) ඔවුන්ගෙන් ඇතැමෙකු හැර බහුතරයක් යම් වංචාවක් මත (නියැලී) සිටිනු ඔබ නිරන්තරයෙන්ම දකිමින් සිටිනු ඇත. (මෙසේ ඔවුන් කරනුයේ අල්ලාහ්ගේ ශාපය නිසා බැවින්) ඔවුන්ව සමා වී නොසලකා හරිනු. නිශ්චය වශයෙන්ම අල්ලාහ් යහකියා කරනවුන් ප්‍රිය කරන්නේය.

14. තවද (තමන්ව) ‘අප කිතුනුවන්’ යැයි කියා ගන්නවුන්ගේ න්(ද) අපි ඔවුන්ගේ ප්‍රතිඥාව ලබා ඇත්තෙමු. ඔවුන්ද කුමකින් උපදෙස් කරනු ලැබුවෝද එයින් කොටසක් අමතක ද කර දැමීමෝය. එහෙයින් ඔවුන් අතර හේදය හා ද්වේෂය අවසාන දිනය තෙක් අපි මොළවන්නෙමු. ඔවුන් (මෙලොව) කුමක් කරමින් සිටියෝදැයි (එදින) අල්ලාහ් ඔවුන්ට දන්වන්නේය.

15. පුස්තකයේ අයවලුනි! පුස්තකයේ ඔබ වසන් කරමින් සිටි බොහෝ දේ ඔබට තහවුරු කර පවසා, (ඔබගේ) බොහෝ (වැරදි) දේ ඉවසා (එය හෙළි නොකර) අත් හැර දමන අපගේ දූතයා ස්ථිරවම ඔබ වෙත පැමිණ සිටී. (තවද) ස්ථිරවම අල්ලාහ් වෙතින් ආලෝකය හා පැහැදිලිබව ඇති ධර්මයක්ද (දැන්) ඔබ වෙත පැමිණ ඇත. 16. අල්ලාහ් එය මගින් තම සන්නාස්නිය හඹා යන්නන්ව සාමයේ මඟෙහි යොමු කර, සිය අනුමැතියෙන් ඔවුන්ව අඳුරෙන් ආලෝකය වෙත නිකුත් කර ඔවුන්ව ඔහු සෘජු මාර්ගයෙහිද යවන්නේය. 17. 'නිශ්චය වශයෙන්ම අල්ලාහ් (අන් කිසිවෙකු නොව) ඔහු මේරිගේ පුත් 'මෙසේයා'මය යැයි පැවසුවත් තිර ලෙසින්ම ප්‍රතිකේප කළවුන්ය. 'මේරිගේ පුත් 'මෙසේයා' හා ඔහුගේ මව්කුමියවද (එපමණක් නොව) පොළොවෙහි ජීවත්වන සියල්ලන්වම විනාශ කරන්නට ඔහු සිතුවහොත්, අල්ලාහ් (ගේ හිංසාව) වෙතින් ඔවුන් මුද ගැනීමට මද වශයෙන් හෝ හැකියාව ලබන්නා කවුරුන්ද?' යැයි (මුහම්මද්!) ඔබ අසනු. අහස්හිද පොළොවෙහිද ඒ අතර ඇති සියළුම දෑ පාලනය හිමි අල්ලාහ්ටමය. ඔහු තමා සිතන දෙය මවන්නේය. තවද අල්ලාහ් සියළුම දේ මත බලය ඇත්තාය.

18. තවද යුදෙව්වෝ හා කිතුනුවෝ 'අප අල්ලාහ්ගේ පුත්‍රයන් හා ඔහුගේ හිතාදරයන් වෙමු' යැයි පවසති. 'එසේ නම් ඔබගේ වැරදි සඳහා ඔහු ඔබට හිංසා පමුණුවන්නේ ඇයි? එසේ නැත. ඔබද (සාමාන්‍ය) මනුෂ්‍යයයෝම වෙති' යැයි (මුහම්මද්!) ඔවුන්ට පවසන්න. ඔහු තමා සිතන්නන් සමා කරන්නේය. තවද තමා සිතන්නන්ට දඬුවම් කරන්නේය. අහස්හිද පොළොවෙහිද හා එය දෙක අතර ඇති දෙයෙහි පාලනය හිමි අල්ලාහ්ටමය. තවද (සියලුම දෙනා) ආපසු යායුත්තේද ඔහු වෙතමය.

19. පුස්තකයේ අයවලුනි! (ඊසාගෙන් පසු) දූතයන්

නොපැමිණි අතරමැදි කාලයෙහි 'සුඛාරංචි පවසන්නෙකු හෝ අනතුරු අඟවන්නෙකු අප වෙත පැමිණියේ නැත' යැයි ඔබලා නොකියනු පිණිස අල්ලාහ්ගේ අණ ඔබට පැහැදිලි කරන මෙම දූතයා නිශ්චය වශයෙන්ම ඔබ වෙත පැමිණ ඇත්තේය. තවද නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියළුම දේ මත බලය ඇත්තාය.

20. තවද මූසා සිය සමූහයා වෙත 'මාගේ සමූහයෙනි! ඔහු ඔබ අතුරින් දූතයන් ඇති කර ඔබ මත ඇති අල්ලාහ්ගේ ආශීර්වාදය මෙනෙහි කරන්න. තවද (ෆිර්අවුන් යටතේ වහලුන්ව සිටි) ඔබව ඔහු රජුන් කළේය. ලෝවැසියන්ගෙන් අන් කිසිවෙකුට නුදුන් දෙය ඔහු ඔබට දී ඇත්තේය' යැයි කී සැටිද (මුහම්මද්! ඔවුන්ට සිහිපත් කරනු). 21. (තවද) 'මාගේ සමූහයෙනි! අල්ලාහ් ඔබට නියම කළ ශුද්ධ වූ භූමියට (සතුරන් සමඟ සටන් කරමින්) ඇතුල් වන්න. තවද ඔබ (සතුරන්ට බියෙන්) ඔවුන්ට පිටුපා ආපසු නොහැරෙන්න. (එසේ හැරුණහොත්) ඔබ අලාහවූවන් ලෙසින්ම හැරෙන්නහුය' (යැයිද ඔහු කීවේය.) 22. (එයට) ඔවුන් 'මූසා! නිශ්චය වශයෙන්ම එ(ම සේනාවෙ)හි ඉතා බලසම්පන්නයන් (ගෙන් සමන්විත) පිරිසක් සිටී. ඔවුන් එයින් පිට වන තෙක් අප එහි කිසිවිටෙක ඇතුල් නොවන්නෙමු. ඔවුහු එයින් පිටවුවහොත් (එවිට) අපි එහි ඇතුල් වන්නෙමු' යැයි පැවසූහ. 23. (එවිට අල්ලාහ්ට) බියවූවන්ගෙන් සිටි අල්ලාහ් ආශීර්වාද කර තිබුණු මිනිසුන් දෙදෙනෙකු, 'ඔබ (ඔවුන්ගේ ජවයට බිය නොවී) ඔවුන්ට එරෙහිව (සටන් කරමින් නගර) ද්වාරය තෙක් යන්න. පසුව ඔබ එහි ඇතුල් වුවහොත් නිශ්චය වශයෙන්ම ඔබමය ජය ලැබුවන්. ඔබ විශ්වාසිකයෝ නම් අල්ලාහ් මතම පූර්ණ විශ්වාසය තබන්න.' යැයි කීහ. 24. (එයට පසුවද ඔවුන්) 'මූසා! ඔවුන් එහි සිටින තාක් කිසිසේත් අපි එහි ඇතුල් නොවන්නෙමු. එහෙයින් ඔබ හා ඔබගේ රබ් ගොස් (හැකි නම් ඔවුන් සමඟ)

සටන් කරන්න. නිශ්චය වශයෙන්ම අප (සටන් කිරීමෙන් ඇත් වී) මෙහිම වාඩි වී සිටින්නන්මය' යැයි කීහ.

25. (එයට මූසා) 'මාගේ රබ්! නිශ්චය වශයෙන්ම මා හා මගේ සොහොයුරා හැර (අන් කිසිවෙකු මත) මට හිමිකමක් නැත. එහෙයින් අප හා දුෂ්ටයන් වන එම සමූහයා අතර බෙදුමක් ඇති කරනු මැනවි' යැයි කීවේය. 26. එසේ නම් නිශ්චය වශයෙන්ම (ඔවුන්ට පොරොන්දු වන ලද පලස්තීනය නම් වන) එ(ම ස්ථාන)ය වසර හතළිහක් දක්වා නිශ්චය වශයෙන්ම ඔවුන්ට තහනම් කරන ලදී. එතෙක් ඔවුහු පොළොවෙහි (ඉමක් නොමැතිව) සැරිසරන්නෝය. එහෙයින් (මෙම) දුෂ්ට පිරිස ගැන ඔබ දුක් නොවවි' යැයි ඔහු (මූසාට) පැවසීය.

27. තවද (මුහම්මද්!) ආදම්ගේ (හාබිල් හා කාබිල් නම් වන) පුත්‍රයන් දෙදෙනාගේ පුවත සත්‍යය මගින් ඔබ ඔවුන්ට පාරායණය කර පෙන්වනු. ඔවුන් දෙදෙනා 'කුර්බානි' (නම් සතුන් කැප කිරීම අල්ලාහ්ට) සමීප කළ මොහොතෙහි ඒ දෙදෙනාගෙන් කෙනෙකුගෙන් එය පිළිගනු ලැබූ අතර දෙවැන්නාගෙන් එය පිළිනොගන්නා ලදී. එහෙයින් 'නිශ්චය වශයෙන්ම මම නුඹව මරා දමමි' යැයි (කුර්බානිය ප්‍රතිකේෂප වූවා) පැවසුවේය. එයට (එය පිළිගනු ලැබූ) ඔහු 'අල්ලාහ් පිළිගන්නේ බියබැතියන්ගෙන් පමණි' යැයි කීවේය. 28. (තවද) 'මා ඝාතනය කිරීමට නුඹ නුඹගේ අත මා වෙත දිගු කළද, නුඹ ඝාතනය කිරීමට මාගේ අත නුඹ වෙත දිගු කරන්නෙකු නොවන්නෙමි. විශ්වයේ රබ් වන අල්ලාහ්ට මම බිය වෙමි' (යැයිද ඔහු පැවසුවේය)

29. (තවද) 'මාගේ පාපයද නුඹගේ පාපයද නුඹ ඔසවමින් (අල්ලාහ් වෙත) පැමිණි පසු නුඹ නිරයේ වැසියන්ගෙන් අතර

වීම මම අපේක්ෂා කරමි. අපරාධකරුවන්ට හිමි කුලිය මෙයයි’ (යැයිද වැඩිදුරටත් ඔහු පැවසුවේය)

30. (මෙයින් පසුවද) ඔහු සිය සොහොයුරා ඝාතනය කරදීමේ පහසු කරුණක් ලෙසින් ඔහුගේ (යටි) සිත ඔහුට පෙන්වූයේය. එහෙයින් ඔහු ඔහුව ඝාතනය කර අලාභ ලැබුවත් ගෙන් (කෙනෙකු) විය. 31. පසුව සිය සොහොයුරාගේ සිරුර කෙසේ වසන් කළ යුතු දැයි ඔහුට පෙන්වීමට පොළොව භාරන කපුටෙකුට අල්ලාහ් යැවූවේය. (ඌ පොළොව භාරනු දුටු) ඔහු, ‘මට වූ විපත(ක හැටි)! මෙම කපුටා මෙන් වීමට පවා අපොහොසත් කෙනෙකු බවට මා පත්වූයේමිද? එසේ වූයේ නම් මාගේ සොහොයුරාගේ සිරුර මා වසන් කරන්නට තිබුණි නොවේද? යැයි කියමින් ඔහු පසුතැවිලි වන්නන්ගෙන් කෙනෙකු විය.

32. මෙය නිසාම ‘තවත් කෙනෙකුගේ ඝාතනයක් වෙනුවෙන් හෝ පොළොවෙහි කලබල (ඇති කිරීම) සඳහා හෝ හැර (අයුක්ති සහගතව) කවුරුන් (කෙනෙකුට) ඝාතනය කරන්නේද, ඔහු මුළු මිනිස් සංහතියම ඝාතනය කළ කෙනෙකු මෙන් වේ යැයිද, කවුරුන් (යම්) කෙනෙකුට ජීවත් කරන්නේද ඔහු මුළු මිනිස් සංහතියම ජීවත් කළ කෙනෙකු මෙන් වේ’ යැයිද ඊශ්‍රායේල්ගේ දරුවන්ට අපි නියම කළෙමු. තවද අපගේ දූතයන් (බොහෝ දෙනෙකු) නිශ්චය වශයෙන්ම පැහැදිලි සාධක රැගෙන ඔවුන් වෙත පැමිණ ඇත්තාහ. ඉක්බිති නිශ්චය වශයෙන්ම ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු එයින් පසුවද පොළොවෙහි සීමා ඉක්මවමින් යන්නන්වම සිටියහ. 33. අල්ලාහ් සමග හා ඔහුගේ දූතයා සමග සටන් වැද පොළොවෙහි කලබල ඇති කරමින් සැරිසරන්නන්ට හිමි දඬුවම වන්නේ ඔවුන් මරණු ලැබිය යුතුය, නැතිනම් කුරුසියේ ඇණ ගසනු ලැබිය යුතුය (එසේත්)

නැතිනම් ඔවුන්ගේ අත් හා කකුල් මාරුවෙන් මාරුව කපනු ලැබිය යුතුය හෝ රටින් පිටුවහල් කරනු ලැබිය යුතුය යන්නයි. මෙය ඔවුන්ට ලොව නින්දාව ගෙන දෙන්නා(වූ දඬුවම)ක් වන අතර එලොවෙහිද ඔවුන්ට දුවැන්න හිංසනයක් ඇත. 34. (නමුත් ඔවුන්ව) ඔබ ග්‍රහණය කර දඬුවම් කිරීමට ඔබ පොහොසත් වන්නට පෙර පසුතැවිලි වුවත් හැර. අල්ලාන් නිශ්චය වශයෙන්ම අල්ලාන් සමා කරන්නාය හා දයාබරයාය යැයි ඔබ දැන ගන්න.

35. විශ්වාසිකයිනි! ඔබට ජය ලැබිය හැකි හෙයින් අල්ලාන්ට බියබැති වී ඔහුට සමීප විය හැකි මං සොයමින් ඔහුගේ මාර්ගයේ ප්‍රයත්න කරන්න. 36. නිශ්චය වශයෙන්ම ප්‍රතිකේෂ්ප කළවුන්ට කියාමත් දිනයෙහි ඔවුන් විදින හිංසනයෙන් (මිදීම සඳහා) වන්දියක් ලෙස දීමට මෙම පොළොවෙහි ඇති සෑම දෙයද, තවත් එසමගම එවැන්න (වූ තවත් ප්‍රමාණය)ක් නිශ්චය වශයෙන්ම තිබුණද (හා ඔවුන් එය දීමට සූදනම් වුවද) එය පිළිගැනෙන්නේ නැත. ඔවුන්ට වේදනාත්මක හිංසනයක්ම ඇත. 37. ඔවුහු (නිරයේ) ගින්නෙන් පිට වන්නට සිතති. (නමුත්) ඔවුහු එයින් පිටවන්නන් නොවන්නෝය. තවද ඔවුන්ට ස්ථාවර හිංසනයක් ඇත. 38. සොරාට හා සෙරට ඔවුන් දෙදෙනා (සාපරාධී ලෙසින්) උපයා ගත් දෙයට කුලියක් ලෙසින් (හා) අල්ලාන් වෙතින් ඇති දඬුවමක් ලෙසින් ඒ දෙදෙනගේ අත් සිද දමන්න. තවද අල්ලාන් බලසම්පන්නයාය. ශ්‍රොතාන්විතයාය. 39. එහෙයින් කවුරුත් තම අපරාධයෙන් පසුව, පසුතැවිලි වී (තමාව) නිවැරදි කර ගන්නේද එවිට නිශ්චය වශයෙන්ම අල්ලාන් ඔහුගේ පසුතැවිල්ල පිළිගන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාන් සමාවන්නාය. දයාබරයාය. 40. (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම අල්ලාන් (වන) ඔහුට අහස්හි හා පොළොවේ ඇති රාජ්‍යය හිමි යැයි ඔබ නොදන්නෙහිද? ඔහු සිතන අයව දඬුවම් කරන්නේය

ඔහු සිතන අයට සමාව ද දෙන්නේය. අල්ලාහ් සියලුම දේ මත බලය ඇත්තාය.

41. (අපගේ) දූතයෙනි! ඔවුන්ගේ හදවත් විශ්වාස නොකරන කළම සිය මුවෙන් (පමණක්) 'විශ්වාස කළෙමු' යැයි පවසන්නන්ගෙන්ද තවද යුදෙව්වන් වූවන්ගෙන්ද ප්‍රතිකේෂ්ප කරා යුහුසුඵව යන්නන් ඔබව දුකට පත් නොකරන්නවා. (එවැන්නන්) අසත්‍ය දෙයම (ඕනෑකමින් වැඩි) වැඩියෙන් අසන්නන්ය. (මෙතෙක්) ඔබ වෙත නොපැමිණි තවත් පිරිසක් (පැමිණි විට ඔවුන්ට දැන්වීම) සඳහාද (මොවුන් මෙසේ) වැඩියෙන් අසන්නන්ය. (තවද) ඔවුන් (එම) වැකි එයට හිමි තැන්වලින් මාරු කර (එසේ පැමිණෙන්නන්ට) 'ඔබට (මෙම දූතයාගෙන්) මෙය ලැබුණහොත් එය ඔබ අර ගන්න. තවද එය ඔබට දෙනු නොලැබුවේ නම් එයින් ප්‍රවේශම් වන්න' යැයි පවසන්නෝය. තවද අල්ලාහ් කවුරුන්ගේ මං වැරද වීම පතන්නේද ඔහු වෙනුවෙන් අල්ලාහ් වෙතින් (කිසිවක් වළකන්නට) ඔබ පොහොසත් නොවන්නේය. ඔවුන්ගේ හදවත් පවිත්‍ර කිරීම අල්ලාහ් නොපැතුවන් මොවුන්ය. මොවුන්ට ලොවෙහි නින්දාව ඇත. (නමුත්) එලොවෙහි ඔවුන්ට ඇත්තේ දැවැන්ත හිංසනයකි.

42. (තවද මොවුන්) අසත්‍යයටම අධිකව සවන් දී පාප සහගත දෙයම අනුභව කරන්නන්ය. එහෙයින් (මුහම්මද්!) ඔවුන් ඔබ වෙත (ගැටළු උදෙසා විනිශ්චය පතා) පැමිණියහොත් ඔවුන්ට තීරු දෙනු, එසේත් නැතිනම් ඔවුන් නොසලකා හරිනු. (එසේ) ඔවුන්ව නොසලකා හැරියද ඔවුන් (එයින් කිපී) ඔබට කිසිදු හානියක් කිරීමට ඔවුන්ට නොහැකිය. තවද ඔබ තීරු දුන්නොත් ඔවුන් අතර සාධාරණවම විනිශ්චය දෙනු. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සාධාරණව විනිශ්චය දෙන්නන්ව ප්‍රිය කරන්නේය.

43. තවද (මුහම්මද්!) ඔවුන් ඔබව කෙසේ නම් (තම) විනිශ්චයකරු කරන්නද? ඔවුන් වෙත 'තවීරාත්' (නම් පුස්තකය) ඇත. එහිද අල්ලාහ්ගේ ඊතීන් ඇත. පසුව ඔවුහු එයට පිටුපාති. තවද එය (අවංකවම) විශ්වාස කරන්නන් නොවෙති.

44. නිශ්චය වශයෙන්ම අප තවීරාතය පහළ කළෙමු. එහි සෘජු මග හා කාන්තියද ඇත. පූර්ණ ලෙසින් (අල්ලාහ්ට) අවනත වූ දූතයන්ද (යුදෙව් පඬිවරුන් වන) 'රබ්බානිවරුන්ද' (යුදෙව් පාදිරිවරුන් වන) 'අන්බාර්' වරුන්ද ඔවුන් අල්ලාහ්ගේ ධර්මය ආරක්‍ෂා කිරීමේ හා එයට සාක්‍ෂියක් වශයෙන් සිටීමට වගකීම දුන් හෙයින් එය මගින්ම යුදෙව්වන්ට විනිශ්චය දුන්න. එහෙයින් (විශ්වාසිකයින්!) ඔබ මිනිසුන්ට බිය නොවී මටම බිය වන්න. තවද මාගේ වැකි සඳහා සුළු මුදලක් ලබා නොගන්න. කවුරුත් අල්ලාහ් පහළ කළ දෙයින් විනිශ්චය නොකරන්නේද, ඔවුන්මය ප්‍රතිකේෂ කරන්නන්.

45. තවද ප්‍රාණයට ප්‍රාණයද, ඇසට ඇසද, නාසයට නාසයද, කනට කනද, දතට දතට, හා තුවාල වෙනුවෙන්ද පිළි ගැනීම ඇත යැයි ඔවුන් මත (ඔවුන්ගේ පුස්තකය වන තවීරාතය මගින්) එහි අප නියම කර තිබුණෙමු. පසුව කවුරුත් පළිගැනීම දන් දීමක් ලෙසින් අත්හලහොත් එය (ඔහු කළ පාප සමා වීම සඳහා) ප්‍රතිකර්මයක් වනු ඇත. තවද කවුරුත් අල්ලාහ් පහළ කළ දෙයින් විනිශ්චය නොකරන්නේද, ඔවුන්මය අපරාධකරුවන්.

46. තවද ඔ(හුට පෙර ගිය දූතයන් වන ඔ)වුන්ගේ පියමං මතම යමින් ඔහුට පෙර වූ තවීරාතයද සත්‍ය (යැයි තහවුරු) කරන්නෙකුට මර්ගමගේ පුත් ඊසා වද (එය) අප අනුගමනය කරවූයෙමු. තවද කාන්තියද සෘජු මගක්ද හා එයට පෙර වූ තවීරාතය සත්‍ය කරන්නක් සහ බියබැතියන්ට සෘජු මගක්ව හා උපදෙසක් වූ 'ඉන්ජිලයද' අපි ඔහුට දුන්නෙමු.

47. තවද ඉන්ජිලය හිමි අයවලුන් එහි අල්ලාහ් පහළ කර ඇති

දෙයින් විනිශ්චය දුන මැනව. තවද කවුරුන් අල්ලාහ් පහළ කළ දෙයින් විනිශ්චය නොකරන්නෝද ඔවුන්මය පාපතරයන්.

48. තවද (මුහම්මද්!) සත්‍යයෙන් වන්නාවූ මෙම ධර්මය අප ඔබ මත පහළ කර ඇත්තෙමු. මෙය, පුස්තකයෙන් තමන්ට පෙරවූ දෙය සත්‍ය (යැයි තහවුරු) කරන්නක්වද එය සංරක්ෂණය කරන්නක්වද තිබේ. එහෙයින් අල්ලාහ් පහළ කර ඇති දෙයින් ඔබ ඔවුන් අතර විනිශ්චය දෙන්නවා. තවද සත්‍යයෙන් ඔබ වෙත පැමිණී දෙය නොසලකා ඔවුන්ගේ සිතැඟි ඔබ අනුගමනය නොකරනු. ඔබගෙන් සෑම කෙනෙකුටම ධර්මය ද, මාර්ගයද අපි ඇති කළෙමු. අල්ලාහ් සිතුවහොත් ඔබ සියල්ලන්වම එකම ජන සමූහයක් බවට පත් කරන්නේය. එසේ වුවද (ඔහු මෙසේ කළේ) ඔබට ඔහු දුන් දෙයෙහි ඔබ කෙසේ කටයුතු කරන්නේද යැයි ඔබව පරීක්ෂා කරනු පිණිසය. එහෙයින් කුසල් දෙසට ඉස්සර වන්න. ඔබ සියල්ලන්ගේම ආපසු යෑම ඇත්තේද අල්ලාහ් වෙතමය. එවිට ඔහු ඔබ කුමන මතභේද ඇති කරමින් සිටියෙහුද එය ඔහු ඔබට (පැහැදිලි කර) දන්වනු ඇත.

49. තවද (මුහම්මද්!) අල්ලාහ් පහළ කර ඇති දෙයින් ඔබ ඔවුන් අතර විනිශ්චය දෙන්නවා. ඔවුන්ගේ සිතැඟි ඔබ අනුගමනය නොකරනු. තවද අල්ලාහ් ඔබට පහළ කළ දෙයෙහි ඇතැමකින් ඔවුන් ඔබව හරවා නොගන්නා පරිදි ඔබ ඔවුන් පිළිබඳ ප්‍රවේසමෙන් සිටිනු. (ඔබව) ඔවුන් නොසලකා හැරියහොත්, එයින් අල්ලාහ් පතනුයේ ඔවුන්ගේ ඇතැම් (දරුණු) පාපයන් නිසා ඔවුන්ව ඔහු (වඩාත් දැඩිව) ග්‍රහණය කිරීමය යැයි ඔබ දැන ගනු. තවද මිනිසුන්ගෙන් බහුතරයක්ම පාපතරයන්මය.

50. අඥාන කාලයේ විනිශ්චයද (එසේ නම්) ඔවුන් පතනුයේ? පූර්ණ විශ්වාසය ඇති සමූහයාට අල්ලාහ් හැර විනිශ්චය දීමේ විශිෂ්ටයා කවරෙක්ද?

51. විශ්වාසිකයිනි! යුදෙව්වන් හා කිතුනුවන්ව (ඔබගේ) රැකවලුන් බවට පත් කර නොගන්න. (ඔබට අකුල් හෙලී මෙහි) ඔවුන්ගෙන් ඇතැමෙක් තවත් ඇතැමෙකුට රැකවලුන්ව සිටිති. ඔබ ගෙන් කවුරුන් හෝ ඔවුන්ව රැකවලුන් බවට පත් කර ගතහොත් එවිට නිශ්චය වශයෙන්ම ඔහුද ඔවුන්ගෙන්ම කෙනෙකි. නිශ්චය වශයෙන්ම අල්ලාහ් (මෙම) අපරාධකරුවන්ට සෘජු මඟ පෙන්වන්නේ නැත. 52. එහෙයින් (මුහම්මද්!) කවුරුන්ගේ හදවත්හි (වංචාවේ) රෝගය ඇත්තේද, එවැන්නන් වෙත (ඔවුන් හා මිතුරු වනු පිණිස) ඔවුන් කඩිනමින් යනු ඔබ දකින්නෙහිය. (එමෙන්ම 'ඔවුන් අමනාප කර ගතහොත්' අපට යම් උවදුරක් ඇති වනු ඇත යැයි අප බිය වෙමු' යැයිද ඔවුහු පවසති. අල්ලාහ් තමන් වෙත වන ජයක් හෝ (යහපත්) කරුණක් (නොබෝ කලකින්) ගෙන ආ හැකිය. එම මොහොතෙහි ඔවුන් තමන් තුළ වසන් කරමින් සිටි දෙය ගැන පසුතැවිලි වන්නන් වන්නෝය. 53. 'අපද ඔබ සමග සිටින්නේ යැයි අල්ලාහ් මත ස්ථිරව සහතික කරමින් සිටියවුන් මොවුන්ද?' යි විශ්වාසිකයෝ (කියාමත් දිනයෙහි විමතියෙන්) කියති. මොවුන්ගේ (යහ) ක්‍රියා විනාශ වී ගියේය. එහෙයින් (මොවුන්) අලාහ ලද්දෝ බවට පත් වූහ.

54. විශ්වාසිකයින් ඔබගෙන් කවුරුන් ඔහුගේ ධර්මයෙන් ඉවත් වන්නේද, එවිට (ඔවුන් වෙනුවට) අල්ලාහ් වෙනත් සමූහයක් ගෙනෙන්නේය. ඔහු ඔවුන්ට ආදරය කරන්නේය. ඔවුහුද ඔහුට ආදරය කරති. ඔවුන් විශ්වාසිකයන්ට කරුණාව පෙන්වන්නන් හා ප්‍රතිඝෝෂ කරන්නන් හා දූඨව සිටින්නන්ය. (තවද) ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ ප්‍රයත්න කරන්නවුන් හා උසුළු කරන්නන්ගේ උසුළුවලට බිය නොවන්නන්ය. මෙ(ම මානසිකත්ව)ය අල්ලාහ්ගේ සෞභාග්‍යයක් වන්නේය. ඔහු

සිතුවන්ට මෙය දෙන්නේය. තවද අල්ලාන් ඉතා විශාලයාය, සර්වඥයාය. 55. ඔබගේ රැකවලුන් වනුයේ අල්ලාන් හා ඔහුගේ දූතයා සහ යටහත්ව සලාතය ඉටු කරන හා සකාන්ද දෙන විශ්වාසිකයන්ය. 56. කවුරුන් අල්ලාන්වද, ඔහුගේ දූතයා හා විශ්වාසිකයන්වද සිය රැකවලුන් බවට ගන්නේද (ඔවුහු නිශ්චය වශයෙන්ම අල්ලාන්ගේ සේනාව වෙති) ජයග්‍රාහකයින් වන්නේ අල්ලාන්ගේ සේනාවය.

57. විශ්වාසවන්තයින්! මෙයට පෙර හෙළිදරව්ව දෙනු ලැබුවන් ගෙන් ඔබගේ දහම සරදමට හැරලුවට ලක් කරන්නෝද? ඔවුන් සමඟ සමීප කුළුපගුකම් නො පවත්වති. ඔබලා විශ්වාසවන්තයින් නම් අල්ලාන්ට පමණක් බිය බැකිවන්න. 58. තවද ඔබ සලාතයට ඇරයුම් කළහොත් ඔවුහු එය සරදමට හා සෙල්ලමට ගන්නෝය. එය (ඇයිද යත්) ඔවුන් නිශ්චය වශයෙන්ම අනුවණ සමූහයක් බැවිනි. 59. (මුහම්මද්!) 'පුස්තකයේ අයවලුනි! අල්ලාන්වද අපට පහළ කර ඇති දෙයද, මෙයට පෙර (ඔබට) පහළ කරන ලද දෙයද අපි විශ්වාස කරන්නෙමු යන කරුණ හැර අන් කුමන කරුණක් නිසාවත් ඔබ අප (සරදම් කිරීම මගින්) රිදවන්නේද?' (යි ඔවුන්ගෙන් අසා පසුව,) 'නිශ්චය වශයෙන්ම ඔබගෙන් බහුතරයක් පාපතරයන්ය' යැයිද පවසන්න. 60. අල්ලාන් ගෙන් මෙයටත් වඩා දැඩි අන්දමින් දඩුවම් ලැබුවන් පිළිබඳව දන්වන්නද? සෘජු මාර්ග යෙන් ඉවත්ව ජෛතාන් (සාතාන්) ගේ මඟ ගමන් කළ ඔවුන් උතුරන් හා රිලවුන්ගේ රූපාකාරයට පත් වූහ. අල්ලාන් යමෙකු පිළිබඳව උදහසින් සිටින්නේ ද ඔවුන් එබඳු තත්වයකට පත් වන බව (මුහම්මද්) වක්තෘ ඔවුන්ට පවසන්නේය එවැන්නන් ගේ තත්වය ඉතා හයංකාරයි

61. තවද ඔවුහු (ඔබ වෙත පැමිණෙන විටම) ප්‍රතිකේෂ්පයෙහි

(මුළුමනින්ම) ඇතුල් වී එය සමගින්ම (ඔබෙන්) නික්මී යන්නන්ව සිටින අතරම ඔබ වෙත පැමිණෙන විට (පමණක්) 'අප විශ්වාස කළෙමු' යැයි පවසති. ඔවුන් වසන් කරමින් සිටින දේ ගැන අල්ලාහ් දන්නේය. 62. තවද (මුහම්මද්!) ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට පාපය සඳහාද හේදය සඳහාද තහනම් කළ දෙය අනුභව කිරීම සඳහාද යුහුසුළු වන්නන්ව ඔබ දකිනු ඇත. ඔවුන් කරමින් සිටි දෙය ඉතා නරක විය. 63. ඔවුන්ගේ පාපතර කියුමෙන්ද, තහනම් කළ දෙය ඔවුන් අනුභව කිරීමෙන්ද ඔවුන්ගේ වියතුන්ට හා පඬිවරුන්ට ඔවුන්ව වළක්වන්නට තිබුණි නොවේද? ඔවුන් ක්‍රියාකරමින් සිටි දෙය ඉතා නරක විය.

64. තවද 'අල්ලාහ්ගේ අත් බඳිනු ලැබ ඇත' යැයි යුදෙව්වෝ පවසති. බඳිනු ලැබ ඇත්තේ ඔවුන්ගේ අත් වන අතර මෙසේ ඔවුන් පැවසූ නිසා ඔවුන් ශාප කරනු ලැබූහ. එනමුත් (අල්ලාහ් වන) ඔහුගේ දෑත් විදහාම තිබෙන අතර ඔහු සිතූ පරිදි වැය කරන්නේය. තවද ඔබගේ රබ් විසින් ඔබට පහළ කරනු ලැබ ඇති මෙය ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අපරාධය හා ප්‍රතිකෂේපයම වැඩි කරන්නේය. තවද ඔවුන් අතර හේදය හා ද්වේෂය කියාමත් දිනය තෙක් අපි දමා ඇත්තෙමු. ඔවුන් යුධ ගින්න අවුලන සෑම විටම අල්ලාහ් එය නිවා දමන්නේය. තවද ඔවුහු පොළොවෙහි කලබල ඇති කරමින්ම සැරිසරති. තවද අල්ලාහ් කලබල ඇති කරන්නන්ව ප්‍රිය නොකරයි.

65. තවද පුස්තකය හිමි අයවලුන් විශ්වාස කර බියබැතිවී සිටියහොත්, ඔවුන්ගේ පාපයන් අපි ඔවුන් කෙරෙන් තුරන් කර තිබෙන්නෙමු. තවද සියළු සුබ වින්දයන් ඇති ස්වර්ගයන්හි නිශ්චය වශයෙන්ම අපි ඔවුන් ඇතුල් කරන්නෙමු. 66. තවද නිශ්චය වශයෙන්ම තවීරාතයද ඉන්ජිලයද ඔවුන්ගේ රබ්ගෙන් ඔවුන්ට පහළ කරන ලද දෙයද ඔවුන් ඉටු කර තිබුනහොත්,

ඔවුන්ට ඉහළින්ද ඔවුන්ගේ පයට පහළින්ද ඔවුන් අනුභව කරන්නට තිබුණි. (එමෙන්ම) ඔවුන්ගෙන් ඇතැම්හු යුක්තිසහගත සමූහ ලෙසින්ද සිටිති. (එනමුත්) ඔවුන්ගේ වැඩි දෙනෙකු කරන ක්‍රියා ඉතා අවනීතිකය.

67. දූතයෙහි! ඔබගේ රබ් වෙතින් ඔබට පහළ කරන ලද දෙය (ජනයිනට) ප්‍රචාරය කරනු. ඔබ එසේ නොකළහොත් ඔබ දූත මෙහෙය ඉටු නොකළෙහිය. මිනිසුන්ගෙන් අල්ලාහ් ඔබ රක්ෂා කර ගන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ප්‍රතිකේෂප කරන සමූහයා සාජු මඟ ගමන් කරවන්නේ නැත.

68. (ඔවුන් අමතා) 'පුස්තකයේ අයවලුනි! තවිරාතයද ඉන්ජ්ලයද ඔබගේ රබ් ඔබට පහළ කර ඇති දෙයද (සත්‍ය ලෙසින්) ඔබ ඉටු කරන තෙක් ඔබ (ධර්මයේ) යම් කොටසක නොවන්නේය' යැයි (මුහම්මද්!) ඔබ පවසන්න. ඔබගේ රබ් වෙතින් ඔබට පහළ කරන ලද දෙය ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට නිශ්චය වශයෙන්ම අපරාධය හා ප්‍රතිකේෂප වැඩි කරන්නේය. එහෙයින් ප්‍රතිකේෂප කරන්නන් ගැන ඔබ දුක් නොවන්න. 69. නිශ්චය වශයෙන්ම විශ්වාස කළවුන්ද, යුදෙව්වන් වූවන්ද, සාබිඨින්වරුන්ට හා කිතුනුවන් වන මොවුන් අතරින් කවුරුන් අල්ලාහ්ව හා අවසාන දිනය විශ්වාස කර යහකියා කරන්නේද ඔවුන්ට (කියාමත් දිනය පිළිබඳ) කිසිදු බියක් නැත. තවද ඔවුන් සංවේගයටද පත් නොවෙති.

70. නිශ්චය වශයෙන්ම ඊශ්‍රායේල්ගේ දරුවන්ගෙන් (අපි) ප්‍රතිඥාව ලබා ගත්තෙමු. තවද ඔවුන් වෙත දූතයන්ද අපි එවුවෙමු. ඔවුන්ට ප්‍රිය නොවන දේ (අපගේ) දූතයා ඔවුන් වෙත රැගෙන ආ සෑම විටම ඔවුන්ගෙන් කොටසක්ව (යුදෙව්වන් වන) ඔවුන් අසත්‍ය කළෝය. තවත් කොටසක්ව (ඔවුන්) ඝාතනයද කළෝය. 71. (මෙසේ කළද) කිසිදු ආකාරයේ දරුණු හිංසනයක්

තමන්ට ඇති නොවේ යැයි ඔවුහු සිතා සිටියහ. එහෙයින් ඔවුහු (සත්‍යය නොදකිනා) අන්ධයන්ද (එය නොඇසෙන) බිහිරන්ද වූහ. (එයින්) පසුවද අල්ලාහ් ඔවුන්ගේ සමා අයැදීම පිළිගත්තේය. මෙයින් පසුවත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු අන්ධයෝ හා බිහිරෝ වූහ. තවද අල්ලාහ් ඔවුන් කරන දේ බලන්නාය.

72. 'නිශ්චය වශයෙන්ම අල්ලාහ් (යනු අන් කිසිවෙක් නොව) මේරිගේ පුත් මසීන්මය' යැයි පැවසුවත් ස්ථීරවම ප්‍රතිකේෂ්ප කළවුන්ය. (නමුත්) එම මසීන් පැවසුවේ 'ර්ශ්‍රායේල්ගේ දරුවනි! මාගේ රබ් හා ඔබගේ රබ් වන අල්ලාහ්වම නමදින්න' යනුවෙන්මය. කවුරුත් අල්ලාහ්ට (අනෙකෙක්) සමාන කරන්නේද, ඔහුට ස්ථීරවම අල්ලාහ් ස්වර්ගය වළකා දමන්නේය. තවද ඔහුගේ නැවතුම නිරයයි. තවද අපරාධකරන්නන්ට එලොවෙහි උපකාර කරන්නේ නොසිටිති.

73. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ත්‍රිත්වයේ තෙවැන්නාය යැයි පැවසුවත් තීර වශයෙන්ම ප්‍රතිකේෂ්ප කරනවුන්ය. එකම දෙවියෙකු හැර අන් දෙවියෙකු නැත්තේමය. එහෙයින් ඔවුන්ගේ කීමෙන් ඔවුහු ඉවත් නොවුවහොත්, ඉතා වේදනාකාරී හිංසා ඔවුනතර සිටින ප්‍රතිකේෂ්ප කරන්නන් ග්‍රහණය කරගනු ඇත.

74. එහෙයින් ඔවුන් අල්ලාහ් වෙතට මිදී සිය පාපයන් වෙනුවෙන් ඔහුගෙන් සමාව නොයදින්නෝද? අල්ලාහ් සමා කරන්නාය. පරම දයානවිතයාය.

75. මර්යම්ගේ පුත් මසීන් එක් දූතයෙකු මිස (අන් කිසිවක්) නොවේ. මොහුට පෙරද (මොහු වැනිම වූ) දූතයින් පැමිණ ගොස් ඇත්තාහ. ඔහුගේ මවද සත්‍යවන්තියකි. මේ දෙදෙනා (සාමාන්‍ය මිනිසුන් මෙන්) ආහාර අනුභව කරමින් සිටියහ. (මෙය) සාධක කිහිපයකින් ඔවුන්ට අපි කෙසේ පැහැදිලි කළෙමුද යැයි (මුහම්මද්!) ඔබ බලන්න. පසුව

(සත්‍යයෙන්) ඔවුන් කෙසේ හරවනු ලබන්නේදැයිද ඔබ බලන්න. 76. 'අල්ලාහ් හැර ඔබට ගැහැටක් හෝ යහපතක් ඇති කිරීමට අපොහොසත් දෙයට නමදින්නේද?' යි (මුහම්මද්!) ඔබ අසනු. තවද අල්ලාහ් සවන්දෙන්නාය. සර්වඥයාය. 77. 'පුස්තකයේ අයවලුනි! ඔබ ඔබගේ ධර්මයේ සත්‍යය නොවන දෙයෙහි සීමාව නොඉක්මවන්න. එමෙන්ම (මෙයට) පෙර ස්ථිරවම මඟ වරදවා ගත් සමූහයාගේ සිතැඟි ඔබ පිළි නොපදින්න. (ඔවුහු තෙමීම මඟ වරදා අත්) බොහෝ අයවද නොමඟ යැවුවෝය. තවද ඔවුන් සෘජු මාර්ගය වරදවා ගත්තවුන්මය.

78. ඊශ්‍රායේල්ගේ දරුවන්ගෙන් ප්‍රතිකේෂප කළවුන් දවුද් මර්යම්ගේ පුත් ඊසා ආදීන්ගේ දිවෙන්ම ශාප කරනු ලැබූහ. ඒ ඇයිද යත් ඔවුන් ප්‍රතිකේෂප කරමින්ද සීමාව ඉක්මවමින්ද සිටි නිසාය. 79. කුමක් ඔවුන් කරමින් සිටියෝද එම පිළිකුල් සහගත දෙයින් එකිනෙකා වළකන්නන්වද ඔවුහු නොසිටියහ. ඔවුන් කරමින් සිටි දෙය ඉතා නරකය. 80. ප්‍රතිකේෂප කළවුන්ව රැකවලුන් කර ගන්නන් ලෙසින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුව (මුහම්මද්!) ඔබ දකිනු ඇත. අල්ලාහ් ඔවුන් කෙරෙහි උදහස් වන ලෙසින් තමන් වෙනුවෙන් ඔවුන් පෙරටු කළ දෙය ඉතා නරක විය. තවද ඔවුන් හිංසනයෙහි සදකල් රැඳෙන්නන්ය. 81. තවද ඔවුන් අල්ලාහ්ව හා (මෙම) දූතයාවද ඔහුට පහළ කරන ලද දෙයද (අවංකව) විශ්වාස කරන්නන්ව සිටියහොත් (ප්‍රතිකේෂප කළ) ඔවුන්ව රැකවලුන් ලෙසින් නොගෙන තිබෙනු ඇත. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පාපතරයන්මය.

82. (මුහම්මද්!) විශ්වාසිකයන්ට, සතුරුකමින් ඉතා දරුණු අය ලෙසින් මිනිසුන් අතරින් යුදෙව්වන්ව හා මුෂ්රික්වරුන්ව ඔබ නිශ්චය වශයෙන්ම දකිනු ඇත. ඔවුන්ගෙන් 'නිශ්චය වශයෙන්ම අප කිතුනුවන්' යැයි පවසන්නන් විශ්වාසිකයන්ට සෙනෙහසින්

ඉතා සමීපයන් ලෙසින්ද ඔබ දකිනු ඇත. ඒ (ඇයිද යත්) ඔවුන් අතරෙහි (උගත්) පුජකයන්ද ශාන්තුවරුන්ද සිටින හෙයින් හා නිශ්චය වශයෙන්ම ඔවුන් උඩඟු නොවන නිසාය. 83. තවද ඔවුන් (අප) දූතයාට පහළ කළ දෙයට සවන් දුන් විට සත්‍යය ඔවුන් වටහා ගත් නිසා ඔවුන්ගේ ඇස් කඳුළු හෙලනු ඔබ දකිනු ඇත. ‘අපගේ රබ්! අපි විශ්වාස කළෙමු. එහෙයින් (මෙම ධර්මය සත්‍යය යැයි) සාක්ෂි දරන්නන් සමග අපවද සටහන් කරනු මැන’ යැයි ඔවුහු පවසන්නෝය. 84. ‘තවද අල්ලාහ්වද සත්‍යයෙන් අප වෙත පැමිණි දෙයද අප විශ්වාස නොකිරීමට අපට කුමක් වීද? තවද අපගේ රබ් සිල්වකුන් සමග අපවද සවර්ගයට ඇතුල් කරනු ඇත යැයි අපි උදක් අපේක්ෂා කරන්නෙමු’ (යැයිද ඔවුහු පවසති) 85. එහෙයින්, ඔවුන් (මෙසේ) පැවසූ නිසා එයට පහළින් ගංගා ගලා බසිමින් තිබෙන්නාවූ ස්වර්ගයන් (එයට) ප්‍රතිඵලයක් ලෙසින් අල්ලාහ් ඔවුන්ට දෙනු ඇත. ඔවුන් එහි සදකල් රැ දෙන්නන්ය. යහකුියා කරනවුන්ට කුලිය වන්නේ මෙයමය. 86. තවද, ප්‍රතිකේෂ්ප කර අපගේ වැකි අසත්‍යය කළවුන්, ඔවුන්මය නිරයේ වැසියෝ.

87. විශ්වාසිකයින්! ඔබට අල්ලාහ් අනුමත කර ඇති හොඳ දෙය ඔබ තහනම් කර නොගන්න. තවද සීමාව ඉක්මනොවන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවන්නව ප්‍රිය නොකරයි. 88. අල්ලාහ් ඔබට දී ඇති දෙයින් අනුමැතිය ඇති හොඳ දෙය අනුභව කරන්න. තවද ඔබ කවුරුන්ව විශ්වාස කරන්නන්ව සිටින්නේද එම අල්ලාහ්ට බියබැති වන්න. 89. ඔබගේ දිවුරීමෙහි නිෂ්ඵල දේ මගින් ඔබව අල්ලාහ් ග්‍රහණය කරන්නේ නැත. නමුත් (යමක්) ස්ථිර කිරීමට ඔබ කළ දිවුරුම ඔහු ග්‍රහණය කරන්නේය. එහෙයින් (එක් දිවුරුමක් ඔබ කඩ කළේ නම්) එහි ප්‍රතිකම්‍ය නම් ඔබ ඔබගේ නිවැසියන්ට දෙන ආහාරයේ

මධ්‍යස්ථ දෙයින් දුගීන් දස දෙනෙකුට ආහාර දීම වේ. නැතිනම් ඔවුන්ට වස්ත්‍ර පැළඳවීම වේ. (එසේත්) නැතිනම් එක් වහලෙකු නිදහස් කිරීම වේ. එහෙයින් (මේ කිසිවක් කිරීමට) කවරෙකු (ශක්තිය) නොලබන්නේද (ඔහු) දින තුනක් උපවාසය රැකීම (ඔහුට වගකීම) වේ. ඔබ දිවුරුවේ නම් (හා පසුව එය කඩ කළේ නම්) එම දිවුරුමෙහි ප්‍රතිකමීය මෙයයි. තවද ඔබ ඔබගේ දිවුරුම රැක ගන්න. අල්ලාහ් ඔහුගේ සාධක ඔබට මෙසේ පැහැදිලි කරන්නේය. (එමගින්) ඔබ කෘතඥ විය හැකිය.

90. විශ්වාසිකයින්! නිශ්චය වශයෙන්ම සුරාව ද, සුදුව ද, (වැදීම සඳහා) සිටවනු ලැබූ (පිළිම වැනි) දෙයද, ජේන අසන ඊතලද (යනාදිය) සාතාන්ගේ ක්‍රියාවලින් ඇති පිළිකල් සහගත දේවල්ය. ඔබ ජයග්‍රාහකයින් විය හැකි හෙයින් මෙයින් වළකින්න.

91. සාතාන් (සැමවිටම) පතන්නේම සුරාවෙහි ද, සුදුවෙහි ද, ඔබ අතර සතුරුකම හා ද්වේෂය ඇති කිරීමට හා අල්ලාහ්ව සිහි කිරීමෙන් ද, සලාතයෙන් ද ඔබව වැළැක්වීමටමය. එහෙයින් (එම පාපවලින්) ඔබ වළකින්නෙහිද? 92. අල්ලාහ්ට අවනත වී ඔහුගේ දූතයාටද අවනතවී ප්‍රවේශම් ද වන්න. ඔබ පිටුපැවේ නම්, එවිට නිශ්චය වශයෙන්ම අපගේ දූතයා මත වන වගකීම මෙය ඔබට දැන්වීම පමණි යැයි ඔබ දැන ගන්න. 93. විශ්වාස කර යහක්‍රියා කළවුන් මත, ඔවුන් විශ්වාස කර යහක්‍රියා කළ පසු, ඔවුන් බියබැතිවී විශ්වාස කළ පසුවද, බියබැතිවී යහක්‍රියා කරමින් සිටියහොත්, (තහනම් කර තිබුණු දෙයින්) ඔවුන් අනුභව කළ දෙයෙහි ඔවුන්ට වරදක් නැත. අල්ලාහ් යහක්‍රියා කරනවුන්ව ප්‍රිය කරන්නේය.

94. විශ්වාසිකයින්! ඔබ වසන්වී සිටින විට ඔහුට කවුරුන් බිය වන්නේදැයි අල්ලාහ් දැන ගනු පිණිස (ඔබ ඉහ්රාම් පැළඳී සිටි විට) ඔබගේ අත්ද ඔබගේ ඊතලද කුමක් පහසුවෙන්

ලඟාවන්තේද, එවැනි සතුන්ගෙන් යමක් මගින් අල්ලාහ් ඔබව නිශ්චය වශයෙන්ම පරීක්ෂා කරන්නේය. එයට පසුවද කවුරුන් සීමාව ඉක්මවන්නේද ඔහුට වේදනාකාරී හිංසන ඇත. 95. විශ්වාසිකයිනි! ඉහ්රාම් පැළඳී සිටි විට දඩයම් සතුන්ව ඝාතනය නොකරන්න. තවද ඔබගෙන් කවරෙකු වුවමනාවෙන්ම එය ඝාතනය කරන්නේද (ගව, එළු, බැටළු, ඔටු යන) සතුන්ගෙන් ඔහු ඝාතනය කළවුන්ට සමාන දෙයම එයට කුලිය වන්නේය. ඔබගෙන් යුක්තිගරුක දෙදෙනෙකු එයට තීරු දිය යුතුයි. (එය) කෛලාවට ලඟා වන කැපකිරීමක් වේ. නැතිනම් දුගීන්ට ආහාර දීම එයට ප්‍රතිකමීය වේ. නැතිනම් තමා කළ ක්‍රියාවෙහි දඬුවම ඔහු විඳීම සඳහා එයට සමාන (ප්‍රමාණයෙන්) උපවාස රැකීම වේ. පෙර සිදු වූ දෙය අල්ලාහ් සමා කළේය. තවද කවරෙකු (මෙයට) නැවත හැරෙන්නේද ඔහුට අල්ලාහ් දඬුවම් කරන්නේය. තවද අල්ලාහ් අභිබවන්නාය. දඬුවම් කිරීම(ට බලය) ඇත්තාය.

96. (ඔබ ඉහ්රාම් පැළඳී සිටි විට) ඔබටද (අනෙකුත්) මගින්ටද ප්‍රයෝජන දෙනු පිණිස මුහුදෙහි දඩයම් කිරීමද එය අනුභව කිරීමද ඔබට අනුමත කර ඇත. (නමුත්) ඔබ ඉහ්රාමයෙන් සිටින සෑම විටම ගොඩබිමෙහි දඩයම් කිරීම ඔබට තහනම් කර ඇත. තවද කවුරුන් වෙත ඔබ එක් රැස් කරනු ලබන්නේද එම අල්ලාහ්ට බියබැති වන්න. 97. ශුද්ධවූ නිවස වන කෛලාව මිනිසුන්ට දිවිපෙවත බවට අල්ලාහ් පත් කර ඇත්තේය. (එසේම) ශුද්ධ වූ මාසද, ඝාතන (පශු) සතුන්ද, සලකුණු කරන ලද පශු සතුන්ද (එසේ කර ඇත්තේය). මෙය නිශ්චය වශයෙන්ම අල්ලාහ් අභසෙහි හා පොළොවෙහි තිබෙන දෙය දන්නේය. හා තවද අල්ලාහ් සෑම දෙයක් පිළිබඳවම සර්වඥයාය යැයි ඔබ දැන ගනිති. 98. නිශ්චය වශයෙන්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දරුණුය. තවද නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නාය.

පරම දයාබරයාය යන්න ඔබ දැන ගන්න. 99. දුකයා මත සැලකීරීම මිස (අන් වගකීමක් අනිවාර්යය) නැත. තවද අල්ලාහ් ඔබ හෙළි කරන දෙයද ඔබ වසන් කරන දෙයද දන්නේය. 100. නපුර වැඩියෙන් තිබීම ඔබ ආශ්චර්යයට පත් කළද 'නපුර හා හොඳ සම නොවන්නේය' යැයි (මුහම්මද්!) පවසනු. එහෙයින් නුවණැතියනි! ඔබට ජය ලැබිය හැකිය බැවින් අල්ලාහ්ට බියබැති වන්න.

101. විශ්වාසිකයිනි! (දුකයාගෙන්) ඇතැම් කරුණු පිළිබඳ නොඅසන්න. (මන්ද යත්) එය ඔබට හෙළි කරනු ලැබුවේ නම් ඔබට එය සංවේගය ගෙන දිය හැකිය. තවද කුර්ආනය පහළ කරනු ලබන විට එය පිළිබඳ ඔබ අසන්නේ නම් එය ඔබට පැහැදිලි කරනු ලබයි. එම කරුණු පිළිබඳ අල්ලාහ් ඔබට සමාව දුන්නේය. තවද අල්ලාහ් සමාකරන්නාය. ඉවසා දරා ගන්නාය. 102. ඔබට පෙර සිටි සමූහය, එය (ඔවුන්ට යවනු ලැබූ දුකයාගෙන් මෙලෙසින්ම) නිශ්චය වශයෙන්ම (අසීමිතව ප්‍රශ්න) අසමින් සිටියේය. (එය ඔවුන්ට පැහැදිලි කරනු ලැබූ) පසුව ඔවුහු එය ප්‍රතිකෂේප කරන්නන් වූවෝය. 103. "බහීරා" (කණ ඉරා සළකුණු කළ සතුන්) "සාඉබා" (ප්‍රතිමා සඳහා බාර පිණිස ඔප්පු කළ සතුන්) "වසීලා" (නොකඩවා ගැහැණු සතුන් යුගල බැගින් බිහිකළ දෙනුන්) "හාම්" (අධික ලෙස ගැහැණු සතුන්ව ගැබ් ගන්වූ පිරිමි සතුන්) මොවුන් පිදීම අල්ලාහ් ගෙන් නොවේ නමුත් මිත්‍යා දෘෂ්ටිකයෝ අල්ලාහ් ගෙන්ම යැයි පවසති, මොවුන් ගෙන් බහුතරය (සත්‍ය) වටහා නොගනී. 104. 'අල්ලාහ් පහළ කළ මෙම (කුර්ආන)ය වෙතද, දුකයා වෙතද පැමිණෙන්න' යැයි ඔවුන්ට පවසනු ලැබුවේ නම් 'අපගේ පැරැණිතන්ව කුමක් මත අපි ලබා ගත්තෙමුද එයම අපට සෑහේ' යැයි පවසති. ඔවුන්ගේ පැරැණිතන් කිසි දෙයක් නොදන යහමග

නොලැබුවත්ව සිටියද (ඔවුන්වම මොවුන් පිළිපදින්නේ)? 105. විශ්වාසිකයිනි! ඔබ ඔබව බේරා ගන්න. ඔබ සෘජු මාර්ගයේ ගියහොත් මඟ වරද ගන්නා ඔබට කිසි ලෙසකින් හානි ඇති නොකරත්වා. ඔබ සියල්ලන්ගේම මිදීම ඇත්තේ අල්ලාහ් වෙතමය. ඔබ කරමින් සිටි දෙය ගැන එයට පසු ඔහු ඔබට දන්වනු ඇත.

106. විශ්වාසිකයිනි! ඔබගෙන් කෙනෙකුට මරණය පැමිණි මොහොතෙහි (ඔහු මරණ) ශාසනය කරන කල්හි ඔබ අතර සාක්ෂිය (වශයෙන්) ඔබගෙන් ඔබ අතර යුක්තිගරුක දෙදෙනෙකු සිටිය යුතුයි. නැතිනම් ඔබ පොළොවෙහි සංචාරය කර එවිට මරණ වේදනාව ඔබව වෙළා ගතහොත් ඔබ නොවන වෙනත් දෙදෙනෙකු සාක්ෂි දරන්නන්ව සිටිය යුතුයි. (මෙම සාක්ෂි දරීම උරුමක්කාරයින් වන) ඔබ සැක කළේ නම් සලාතයට පසු එම දෙදෙනාවම ඔබ නවතා තබා ගෙන පසුව එම දෙදෙනාම අල්ලාහ් මත දිවුරා එය (යුක්තිසහගතව සාක්ෂි කීම මගින් අපට අල්ලාහ් වෙතින් ලැබෙන්නට තිබෙන භාග්‍යය බොරු සාක්ෂි දීම මගින් මෙලොවෙහි අපට ලැබෙන) සුළු මුදලක් ලබා නොගන්නෙමු. (කවුරුන්ට අපි සාක්ෂි දරන්නෙමුද) ඔහු ඥාතීව සිටියද කම් නැත. තවද අපි අල්ලාහ්ගේ සාක්ෂිය වසන්ද නොකරන්නෙමු. (එසේ අප වසන් කළේ නම්) නිශ්චය වශයෙන්ම අපි එවිට වැරදිකරුවන් වන්නෙමු' යැයි (ඔවුන් දෙදෙනා පවසා) අල්ලාහ් මත දිවුරුනි. 107. නිශ්චය වශයෙන්ම ඔවුන් දෙදෙනා (බොරු සාක්ෂි කීමෙන්) පාපයට හිමි අය වූයේ යැයි සොයා ගනු ලැබුවහොත්, කවුරුන්ට වස්තුවෙහි හිමිකම ඇත්තේද එවැන්නන්ගෙන් (ශාසනය කරවූ අයට) වඩාත් සමීපවූවන් වන වෙනත් දෙදෙනෙකු ඔවුන් දෙදෙනාගේ තැන සිට, 'නිශ්චය වශයෙන්ම අපගේ

සාක්ෂිය ඔවුන් දෙදෙනගේ සාක්ෂියට වඩා සත්‍ය වන්නේය. අපි (බොරු කීම මගින්) සීමාව ඉක්මවන්නන්ද නොවෙමු. (එසේ වුවහොත්) එවිට අපි නිශ්චය වශයෙන්ම අපරාධකරුවන් අතර වුවත් වන්නෙමු' යැයි අල්ලාන්ගේ නාමයෙන් ඔවුහු දිවුරති.

108. (ඉහත පැහැදිලි කරන ලද) මෙ(ම ක්‍රම)ය සාක්ෂිය නිසි පරිදි ඔවුන් ගෙන ඒමටද, තවද (සත්‍යය පවසන) ඔවුන්ගේ දිවුරුම්වලින් පසුව (අසත්‍යය පැවසූ) ඔවුන්ගේ දිවුරුම් ප්‍රතික්ෂේප වනු ඇත යැයි ඔවුන් බිය වීමටද ඉතා සමීප (පිළිවෙල)ය. තවද අල්ලාන්ට බියබැති වන්න. (ඔහුගේ අණට) සවන් දෙන්න. පාපතරයන්ව අල්ලාන් සෘජු මාර්ගයේ ගමන් කරවන්නේ නැත.

109. අල්ලාන් (සිය) දූතයින් එක් රැස් කරන දිනයෙහි 'දූතයෙනි! ඔබගේ දූත මෙහෙයට මිනිසුන්ගෙන්' කෙසේ ප්‍රතිචාර ලද්දෙහිද?' යි අසනු ඇත. (එයට ඔවුන්) අපට කිසිදු ඥානයක් නැත. නිශ්චය වශයෙන්ම ගුප්ත දෙය පිළිබඳ දන්නා ඔබමය' යැයි පවසති. 110. (අවසාන දිනයෙහි) 'මර්යම්ගේ පුත් ඊසා! ඔබ මතද ඔබගේ මව මතද අප කර ඇති ආශීර්වාද මෙනෙහි කරනු' (යැයි අල්ලාන් පවසන විට හා) 'මා ඔබ සුවිශුද්ධ ආත්මය (වන අග්‍ර මලාඉකා ජබ්රීල්) මගින් සහය දුක්වූ විට ඔබ බිලිදෙකුවද වැඩුණු පසුවද මිනිසුන්ට කථා කළෙහිය. තවද අප ඔබට පුස්තකයද, ඥාණයද, තවිරාතයද, ඉන්ජිලයද ඉගැන්වූ සැටිද මාගේ අණ පරිදි මැටිවලින් පක්ෂියෙකුගේ ස්වරූපය මෙන් අඹා, එයට ඔබ පිඹි විට එය මාගේ අනුමැතිය මගින් (සජීවී) පක්ෂියෙකු වූ සැටිද, ජන්ම අන්ධයින්ද ලාදුරු රෝගීන්ද මාගේ අනුමැතිය මගින් සුව කළ සැටිද, ඔබ මාගේ අනුමැතිය මගින් මළවූන් (සෙහොනෙන්) පිට කළ සැටිද (මෙනෙහි කරනු). තවද තිර සාධකයක් ඔබ ඉශ්‍රායෙල්ගේ දරුවන් වෙත ගෙන ගිය කළ, 'මෙය පැහැදිලි හූනියමක් මිස අන් කිසිවක් නොවේ'

යැයි ඔවුන් පැවසූ විට ඔවුන්(ගේ හිරිහැර) වෙතින් ඔබව වළකා ගත්තෙමි යැයි (ඊසා අමතා) අල්ලාහ් කී සැටි (මුහම්මද්! ඔබ මෙනෙහි කරන්න).

111. (තවද) 'මා හා මාගේ දූතයා විශ්වාස කරනු' යැයි මා (ඔබගේ) ගෝලයන්ට 'එහි' පණිවිඩ මගින් දැන්වූ විට 'අපි විශ්වාස කළෙමු. නිශ්චය වශයෙන්ම අප මුළුමනින්ම අවනත වූ මුස්ලිම්වරුන්ය යන්නට ඔබම සාක්ෂි දරන්න' යැයි ඔවුහු කීවෝය (යැයි මෙනෙහි කරනු යැයි අල්ලාහ් එදින සිහිපත් කරවනු ඇත) 112. (එම) ගෝලයින් 'මර්යම්ගේ පුත් ඊසා! ඔබගේ රබ් අප වෙනුවෙන් අහසේ සිට (ආහාර පිරි) බන්දේසියක් පහළ කරන්නට පොහොසත්ද?' යි ඇසූ විට 'ඔබලා විශ්වාස කළවුන්ව සිටිත් නම් (මෙවැනි ප්‍රශ්න ඇසීම පිළිබඳ) අල්ලාහ්ට බියබැති වන්න' යැයි ඔහු කීවේය. 113. (එයට) ඔවුන් 'එයින් අප අනුභව කර, අපගේ හදවත් සැහීමට පත් වීමද, තවද ඔබ නිශ්චය වශයෙන්ම අපට සත්‍යයම කීවෙහිය යැයි අප (සැක හැර) දැන ගනු පිණිසද පසුව එයට අප සාක්ෂිකරුවන් බවට පත් වීමද අපි මෙ(ම ඉල්ලීම ම)ගින් පතන්නෙමු' යැයි පැවසූහ. 114. (එයට) මර්යම්ගේ පුත් ඊසා 'මාගේ රබ් අල්ලාහ්! අපටද, අපට පෙරවූවන්ටද, අපට පසු එනවුන්ටද උත්සව දිනයක් ලෙසින්ද ඔබ වෙතින් වන සාධකයක් ලෙසින්ද අප වෙනුවෙන් (ආහාර පිරි) බන්දේසියක් අහසින් ඔබ පහළ කර දෙනු මැන. ඔබ අපට ආහාර දෙනු මැන. ආහාර දෙන්නන්ගෙන් විශිෂ්ටයා ඔබමය' යැයි පැවසුවේය. 115. (එයට) 'නිශ්චය වශයෙන්ම මම එය ඔබට පහළ කරන්නෙකු වන්නෙමි' යැයි අල්ලාහ් පැවසුවේය. (තවද 'එසේ වුවද) මෙයින් පසුව කවුරුත් ඔබ අතුරින් ප්‍රතිකෂේප කරන්නේද, ඔවුන්ට ලෝචැසියන්ගෙන්

කිසි කෙනෙකුට නොකරන ලද හිංසනයකින් මම ඔහුට හිංසා කරන්නෙමි' (යැයිද අල්ලාන් අවවාද කළේය).

116. තවද 'මර්යම්ගේ පුත් ඊසා! 'අල්ලාන් හැර මා හා මාගේ මවුකුමිය නැමැදීමට සුදුසු දෙදෙනෙකු ලෙසින් ගනු' යැයි ජනයින්ට ඔබද කීවේ?' යනුවෙන් (අල්ලාන් අවසාන දිනයෙහිදී ඊසා වෙතින්) අසනු ඇත. (එයට ඊසා) 'ඔබ ඉතා සුවිශුද්ධය. මට කිසිසේත් නොගැලපෙන්නක් කීම මට යෝග්‍ය නොවේ. එසේ මා පවසා තිබුණහොත් එය නිශ්චය ලෙසින්ම ඔබ දන්නෙහිය. මාගේ සිතෙහි හට ගන්නා සිතුවිලි ගැන (පවා) ඔබ දන්නෙහිය. (නමුත්) ඔබගේ සිතෙහි තිබෙන දෙය මම නොදනිමි. නිශ්චය වශයෙන්ම ගුප්ත දේ පිළිබඳ (මනාව) දන්නා ඔබමය' යයි කියනු ඇත. 117. (තවද) 'මාගේ රබ් හා ඔබගේ රබ් වන අල්ලාන් නමදින්න' යයි (කියනා මෙන්) ඔබ අණ කළ දෙය හැර අන් කිසිවක් මා ඔවුන්ට නොකීවෙමි. මම ඔවුන් අතර සිටින තාක් කල් ඔවුන්ගේ ක්‍රියාවන් ගැන මම දැන සිටියෙමි. (පසුව) ඔබ මා අත්පත් කළ පසු ඔවුන් පිළිබඳ අධීක්‍ෂණය කරන්නා ලෙසින් සිටියේ ඔබමය. ඔබ සියළුම දේ සඳහා වන සාක්‍ෂිකරුවාය. 118. ඔබ ඔවුන්ට හිංසා කළද ඔවුහු ඔබගේම වහලුන් වෙති. (එසේ නොකර) ඔවුන්ට සමා වුවහොත් (එය නුඹට නොහැකි කරුණක් නොවේ). ඇයිද යත් ඔබ සියල්ල අභිබවන්නාය. සර්වඥයාය' (යැයිද පවසනු ඇත).

119. (එයට) අල්ලාන් මෙය සත්‍යවාදීන්ට ඔවුන්ගේ සත්‍යය ඵලදෙන්නා වූ දිනයයි. එයට පහළින් ගංගා ගලා බසිනා ස්වර්ග ඔවුන්ට ඇත. ඔවුහු එහි සදකල් රැඳෙති. අල්ලාන් ඔවුන් පිළිබඳ තෘප්තිමත් වන්නේය. ඔවුහුද ඔහු (ඔවුන්ට දෙන දයාද) පිළිබඳ තෘප්තිමත් වන්නෝය. අති විශිෂ්ට ජය වනුයේ මෙයය. 120. අහස්හි හා පොළොවෙහිද මෙහි ඇති සියළු දෙයෙහි පාලනය අල්ලාන්ටම හිමිය. ඔහු සියළුම දේ මත බලය ඇත්තාය.

6. අල් අන්ආම් - බැටව්වන් (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අහස් හා පොළොව මවා අඳුර හා ආලෝකය කරවූ අල්ලාහ්ටමය සියළු ප්‍රශංසා එයින් පසුවද ප්‍රතිකේෂප කරන්නෝ තම රබ්ට (ඔහු මැවූ ඇතැම් දෙය) සම කරන්නෝය. 2. ඔහු කෙබන්දකේද යන්, ඔහු පසෙන් ඔබව නිර්මාණය කර පසුව (කාල) වකවානුවක්ද නියම කළේය. (තවද ඔබගෙන් ප්‍රශ්න ඇසීමටද) නිශ්චිත කාලයක් ඔහු වෙත ඇත. (නමුත්) එයින් පසුවද ඔබ (මැවීම ගැන) සැක කරන්නෙහුය. 3. අහස්හි හා පොළොවෙහි අල්ලාහ් ඔහුමය. ඔබගේ රහසද, රහස් නොවන දෙයද, ඔබ උපයන දෙයද ඔහු දන්නේය. 4. (බහුතරයක් මිනිසුන් වෙත) ඔවුන්ගේ රබ්ගේ වැකිවලින් කිසිදු වැකියක් ඔවුන් ප්‍රතිකේෂප නොකර එය ඔවුන් වෙත නොපැමිණෙන්නේය. 5. සත්‍යය ඔවුන් වෙත පැමිණි විට ඔවුහු එය අසත්‍යය (යැයි ප්‍රකාශ) කළෝය. එසේ වුවද කුමන කරුණු ගැන ඔවුන් සරදම් කරමින් සිටියෝද එය පිළිබඳ (සත්‍ය) තතු ඔවුන් වෙත එන්නේමය. 6. පොළොවෙහි ඔබට නොදෙන ලද පහසුකම් අප විසින් දෙනු ලැබූ හා ඔවුන් මත නොකඩවා (අවශ්‍ය කාලයට) වැසි පහළ කරන ලද හා ඔවුන්ට පහළින් අප ගංගා ගලා බස්වමින් සිටි පරම්පරා බොහෝ සංඛ්‍යාවක් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුන්ට පෙර අප වනසා දැමුවේමු යැයිද, ඔවුන්ගෙන් පසුව වෙනත් පරම්පරා අප ඇති කළේමු යැයිද ඔවුන් නොබලන්නේද?

7. (වහි පණිවිඩ මගින් පහළ නොකර) කඩදසිවල ලියන ලද පුස්තකයක් අප ඔබ වෙත පහළ කර එය ඔවුන් සිය අත්වලින් ස්පර්ශ කර බැලුවද, 'මෙය පැහැදිලිම හුනියමක්

මිස අන් කිසිවක් නොවේ' යැයිම ප්‍රතිකේෂ්ප කරන්නන් කියනු ඇත. 8. තවද '(මොහු සත්‍ය දූතයෙක් නම්) ඔහු වෙනුවෙන් මලාඉකාවරයෙකු අහසින් පහළ කර තිබිය යුතුයි නොවේද?' යැයිද ඔවුහු පවසති. (එසේ ඔවුන් ඉල්ලා සිටින්නාක් මෙන්) එක් මලාඉකාවරයෙකුට අප පහළ කර සිටියහොත් එයින්ම ඔවුන්ගේ කාරිය අවසන් වී තිබෙනු අතර එයින් පසු ඔවුහු (සමාව අයැදීම සඳහා) අවකාශ දෙනු නොලබන්නෝය. 9. තවද (අපගේ දූතයෙකු වශයෙන්) මලාඉකාවරයෙකු අප (පත්) කර තිබුණහොත් ඔහුව මිනිසෙකු (ගේ ස්වරූපය දෙනු ලැබුවෙකු ලෙසින්)ම අප (පත්) කරනා අතර එවිට ඔවුන් ව්‍යාකූල වෙමින් සිටි දෙයම අපි ඔවුන්ට තවතවත් ව්‍යාකූල කරන්නෙමු. 10. (මුහම්මද්! දුක් නොවනු) ඔබට පෙරද දූතයන් සරදම් කරනු ලැබුවෝය. අවසානයෙහි ඔවුන් කුමක් සරදම් කරමින් සිටියෝද එයට සරදම් කළවුන්වම වෙලා ගත්තේය. 11. 'ඔබ පාතුවියෙහි සංචාරය කර පසුව (ඔබ මෙන්ම අල්ලාන්ගේ වැකි) අසත්‍ය කරමින් සිටියවුන්ට වූ ඉරණම කෙසේ වූයේදැයි නිරීක්ෂණය කර බලන්න' යැයි (මුහම්මද්!) ඔවුන්ට කියනු.

12. (තවද මුහම්මද්!) 'අහස්හි හා පොළොවෙහි ඇති දෙය කවුරුන්ටද?'යි (ඔවුන්ගෙන්) අසනු. (පසුව 'මේ සියල්ල හිමි) අල්ලාන්ටමය' යැයි පවසනු. ඔහු දයාව තමා මත වගකීමක් කර ගත්තේය. අවසාන දිනයෙහි ඔබව ඔහු එක්රැස් කරනු ඇති බවට කිසිදු සැකයක් නැත. තමන්ටම අලාහය ඇති කර ගත් එවැන්නෝ (මෙය) කිසිවිටෙක විශ්වාස නොකරති. 13. රූ යෙහි හා දවාලෙහි ජීවත් වන සියල්ල හිමි ඔහුටමය. ඔහුමය සවන්දෙන්නා, සඵඥයා. 14. (මුහම්මද්!) 'අහස් හා පොළොවේ මැවුම්කරු වන අල්ලාන් නොවන්නෙකුට රැකවලෙකු ලෙසින් මා ගන්නෙමිද? (අපට) ආහාර දෙන්නේ ඔහුමය. ඔහු (කිසිවෙකු

විසින්) ආහාර දෙනු නොලබන්නේය. මුළුමනින්ම ඔහුට අවනත වූවෙකු විය යුතු යැයිද මුණ්ඩුකරුවන්ගෙන් කෙනෙකු බවට නුඹ පත් නොවනු (යැයි මම අණ කරනු ලැබ ඇත්තෙමි) යැයිද පවසනු. 15. 'මාගේ රබ්බ මා පිටුපැවහොත්, දූවැන්න දිනයේ හිංසනය ගැන මම බිය වෙමි' යැයි(ද මුහම්මද්! ඔවුන්ට) කියනු. 16. කවුරුත් එ(දින හිංසන)යෙන් රැකගනු ලබන්නේද, ඔහුට නිශ්චය වශයෙන්ම (අල්ලාහ් වන) ඔහු ආශීර්වාද කර ඇත්තේය. පැහැදිලිම ජය වන්නේ මෙයයි' (යැයිද කියනු)

17. තවද (මුහම්මද්!) යම් ගැහැටකින් අල්ලාහ් ඔබ ග්‍රහනය කර ගන්නේ නම් එය ඉවත් කරන්නෙකු ඔහු හැර (අන්) කිසිවෙකු නැත. (එමෙන්ම) ඔහු ඔබට යම් යහපතක් ඇති කළහොත් (එයද ඔබෙන් කිසිවෙකුට ඉවත් කළද නොහැක. ඇයිද යත්) සියළුම දේ මත බලය ඇත්තා ඔහුමය. 18. (තවද) සිය ගැත්තන්ට ඉහළින් සිට ඔවුන්ව යටපත් කර පාලනය කරන්නා ඔහුය. (තවද) සංවේදියාද, ඥානාන්විතයාද ඔහුමය. 19. (මුහම්මද්!) 'සාක්ෂියෙන් දූවැන්න වන්නේ කුමක්ද?' යි ඔවුන්ගෙන් අසනු. (ඔවුන් කුමක් කියන්නද? එය) 'අල්ලාහ්මය' යැයි (ඔබම) කියනු. (තවද) 'මා හා ඔබ අතර සාක්ෂිය වන්නේ ඔහුය. තවද මෙම කුර්ආනය මගින් ඔබටද, (මෙය) ළඟා වූවන්ටද මා අවවාද කර අනතුරු ඇඟවීම පිණිසම මෙය මට 'වහී' මගින් දන්වනු ලැබ ඇත' (යැයිද පවසා) 'නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමග තවත් නැමදීමට සුදුස්සන් සිටිතැයි ඔබ සාක්ෂි දරන්නෙහිද?' යි (ඔවුන්ගෙන්) අසනු. (පසුව) 'මම එසේ සාක්ෂි නොදරමි' යැයිද පවසනු. පසුව 'එකම දෙවිදුන් ඔහුමය වන අතර ඔබ (ඔහුට අනෙකක්) හවුල් කිරීමෙන් මම ඉවත් වූවෙකමි' යැයිද පවසනු.

20. කවුරුන්ට අප පුස්තකය දුන්නේද ඔවුන් තම පුත්‍රයන් හඳුනන්නා සේම (මුහම්මද් වන) මොහුව දනිති. කවුරුත් (මෙම

සත්‍යය වසන් කර) තමාටම අලාභය ඇති කරගත්තෝද ඔවුහු විශ්වාස නොකරති. 21. තවද අල්ලාහ් මත අසත්‍යය ගෙනුවන්ට වඩා හා ඔහුගේ වැකි අසත්‍යය (යැයි ප්‍රකාශ) කළවුන්ට වඩා අපරාධකරුවන් කවරහුද? නිශ්චය වශයෙන්ම අපරාධකරුවෝ ජය නොලබති. 22. තවද එදින අප ඔවුන් සියල්ලන්වම එක්රැස්කර පසුව (අල්ලාහ්ට) හවුල්කරමින් සිටියවුන් අමතා, 'ඔබ කවුරුන්ව (දෙවිදුන් යැයි) සිතමින් සිටියෝද එවන් ඔබගේ සමානයන් කොහිද?'යි අසන්නෙමු. 23. පසුව ඔවුන් 'අපගේ රබ් වන අල්ලාහ් මත දිවුරා (කියමු) අපි මුෂ්රික්වරුන්ව නොසිටියෙමු' යැයි කීම හැර ඔවුන්ට එදින (නිදහසට) අන් හේතුවක් තිබෙනු නොමැත. 24. (මුහම්මද්!) ඔවුන්ටම (එරෙහිව) ඔවුන් කෙසේ බොරු කියතිදැයි ද ඔවුන් මවාපාමින් සිටි දේ ඔවුන්ගෙන් පහවූ සැටිද බලනු.

25. තවද ඔවුන්ගෙන් ඇතැම්හු ඔබ(ගේ දෙසුම්වල)ට සවන් දෙ(න්නන් මෙන් රඟපා)ති. එහෙයින් එය ඔවුන්ට නොවැටහෙනු පිණිස ඔවුන්ගේ හදවත්වලට තිරයද, ඔවුන්ගේ කන්වල බිහිරි බවද අපි ඇති කළෙමු. තවද සියළු සාධක (පැහැදිලිව) දුටුවද, එය ඔවුහු (කිසිසේත්) විශ්වාස නොකරති. ඔවුන් ඔබ වෙත පැමිණියද ඔබ හා තර්ක කරමින් 'මෙය පැරැණිතන්ගේ ගෙනුම් මිස කිසිවක් නොවේ' යැයි (එම) ප්‍රතිකේෂ්ප කරන්නෝ කියති. 26. තවද ඔවුහු (අන් අයව) මෙය වෙතින් වළක්වා ඔවුන්ව එයින් ඇත් කරන්නෝය. (මෙමගින්) ඔවුන් තමුන්වම හැර (අන් කිසිවෙකු) විනාශ කර නොගන්නා අතර ඔවුහු මෙය වටහා නොගන්නෝය. 27. (නිරයේ) ගින්න මත ඔවුන් සිටවනු ලබන විට ඔවුන්ව (මුහම්මද්!) ඔබ දුටුවෙහි නම් (ඔවුන්), 'අප (ලොවට) ආපසු යැවිය යුතුයි (නොවේද? එසේ වුවහොත්) අපගේ රබ්ගේ වැකි අපි අසත්‍ය නොකරන්නෙමු. තවද විශ්වාසිකයන්ගේ

න් (කොටසක් බවට) අපි ද වන්නෙමු' යැයි ඔවුහු කියති. 28. (නමුත්) එසේ (සිදු) නොවේ. දූන් හෙළිවී ඇත්තේ මෙයට පෙර ඔවුන් (හොඳින් දැනම ඔවුන්ගේ සිත් තුළ) වසන් කරමින් සිටි දෙයමය. ඔවුන් ලොවට ආපසු යවනු ලැබුවද කුමකින් ඔවුන් වළකනු ලැබ සිටියෝද එය වෙතම ඔවුන් ආපසු හැරෙනු ඇත. තවද නිශ්චය වශයෙන්ම ඔවුහු මුසාවාදීන්ම වෙති.

29. තවද 'මෙය අපගේ මෙලොව ජීවිතය හැර (එලොව ජීවිතය යැයි) කිසිවක් නොවේ. අපි (මරණයට පත්වුවාට පසු කිසිසේත්) නැවත නැගිටවන්නන් නොවෙමු' යැයිද ඔවුහු පවසන්නෝය. 30. තවද ඔවුන් (මරණින් පසු නැගිටවනු ලදුව) සිය රබ් ඉදිරියේ සිටවනු ලබන විට (ඔවුන්ව) ඔබ දුටුවහොත් (එලොව ජීවිතය වන) 'මෙය සත්‍ය නොවේද?' යි ඔහු අසනු ඇත. (එයට) ඔවුහු 'අපගේ රබ්ගේ නාමයෙන් එසේමය' යැයි පවසන්නෝය. (එයට) ඔහු, '(මෙය) ප්‍රතික්‍ෂේප කරමින් සිටි හේතුවෙන් (දූන්) ඔබ මෙම හිංසනය රස විඳ බලන්න' යැයි පවසන්නේය.

31. (එහෙයින් එලොවෙහි) අල්ලාහ්ව හමුවීම අසත්‍ය කළවුන් නිශ්චය වශයෙන්ම අලාහ ලැබුවන් ය. අවසාන වශයෙන් එම හෝරාව හදිසියේ පැමිණියහොත් ඔවුහු සිය පාපයේ බර සිය පිටෙහි ඉසිලුවන්ව 'එ(ම ලොවෙ)හි අප කරන්නට අතපසු කළ දෙයින් අපට ඇති වූ විපත(ක මහත)!' යැයි (පසුතැවිලිවී) කියති. ඔවුන් (පිටෙහි) උසුලමින් සිටි දෙය ඉතා නරකය යැයි දැන ගන්න. 32. තවද මෙම ලොකික ජීවිතය නිෂ්ඵල ක්‍රීඩාවක් මිස (අනෙකක්) නොවේ. බියබැතියන්ට එලොව නිවහනම උසස් වන්නේය. ඔබ මෙය වටහා නොගන්නේද?

33. (මුහම්මද්! ඔබව බොරුකාරයෙකි යැයි) ඔවුන් කියමින් සිටින දෙය ඔබට දුක දෙන බව නිශ්චය වශයෙන්ම අපි

දැනීම. නමුත් ඔවුහු ඔබව (පමණක්) අසත්‍ය නොකළෝය. එම අපරාධකරුවෝ (සවීබ්ලධාරී) අල්ලාහ්ගේ වැකි අසත්‍ය කර ප්‍රතිකේෂ්ප කරති. 34. (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම ඔබට පෙර (ද අපගේ) දූතයන් (මෙලෙසින්ම) අසත්‍ය කරනු ලැබීම මත ඔවුහු ඉවසීමෙන් සිටි ඔවුන්ට අපගේ සහය පැමිණෙන තෙක් ඔවුන් හිරිහැර කරනු ලැබුවෝය. අල්ලාහ්ගේ වදන් වෙනස් කරන කිසිවෙකු නැත. (සිය දූත මෙහෙයේ ඇති වූ දුෂ්කරතා ඉවසා සිටි අපගේ) දූතයන්ගේ පුවතීන් බිඳක් නිශ්චය වශයෙන්ම පැමිණ ඇත්තේය. 35. තවද (මුහම්මද්!) ඔවුන්ගේ පිටුපෑම ඔබට විශාල දෙයක් මෙන් (පෙනෙන්නට) වුවහොත් පොළොවෙහි එක් උමගක් හෝ අහසෙහි (නැගීමට) ඉතිමගක් හෝ සොයා ගෙන, පසුව (ඔවුන් කියනා පරිදි) එක් සාධකයක් ඔබ ඔවුන් වෙත ගෙන ඒමටද හැකිනම් (කරනු). තවද අල්ලාහ් සිතුවහොත් ඔවුන්ව (සැණෙකින්) සාප්‍ර මාර්ගයෙහි එක්රැස් කරන්නේය. එහෙයින් (මෙය වටහා නොගෙන) අඥානයිත්ගෙන් (කෙනකු බවට ඔබ) නොවන්න. 36. (ඔබට) ප්‍රතිචාර දක්වන්නන් වනාහී ඔබට සවන් දෙන්නන්මය. (සවන් දිය නොහැකිව ආත්මය) මරණයට පත් වූවන් වන ඔවුන්ව (අවසාන දිනයෙහි) අල්ලාහ් නැගිටවන්නේය. පසුව ඔවුන් ඔහු වෙතම ගෙනෙනු ලබන්නෝය.

37. '(අපගේ මනාප පරිදි) ඔහුගේ රබ් වෙතින් ඔහු මත එක් සාධකයක් පහළ කරනු නොලබන්නේද?' යැයි ඔවුහු අසති. (එයට මුහම්මද්!) 'එවැනි සාධකයක් පහළ කිරීමට අල්ලාහ් පොහොසත් නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු මෙය දැන නොගනිති' යැයි ඔබ කියනු. 38. තවද පොළොවෙහි බඩගාමීන් සැරිසරනවුන් හා සිය පියාපත් දෙක මගින් පියාසර කරන පක්ෂියෙකු ඔබ වැනිම වූ සමූහයන් මිස (අනෙකක්) නොවේ.

(මෙයින්) කිසිවක් (අපගේ මව් ග්‍රන්ථය වන 'ලව්හුල් මන්ගුල්' හි) අප සටහන් නොකර නොසිටින්නෙමු. පසුව දිනෙක (මොවුන් සියල්ලන්ම) තම රබ් වෙත එක් රැස් කරනු ලබන්නෝය. 39. තවද අපගේ වැකි අසත්‍ය කරනවුන් අඳුරෙහි (අතපත ගාමින් සිටින) බිහිරෝ හා ගොළුවෝ වෙති. අල්ලාහ් කවුරුන්ව සිතන්නේද ඔහුව වැරදි මාර්ගයෙහි යන්නට (අත්) හරින්නේය. කවුරුන්ව ඔහු සිතන්නේද ඔහුව නිසි මග පත් කරන්නේය.

40. (මුහම්මද්!) 'ඔබට අල්ලාහ්ගේ හිංසනය පැමිණියහොත් හෝ එම (අවසන්) හෝරාව පැමිණියහොත් එයින් ඔබ බේරා ගැනීමට ඔබ සත්‍යවාදීහු නම් (එවිටත්) ඔබ අමතනු ඇත්තේ අල්ලාහ් නොවන්නත්වමදැයි මට දැන්වන්න' යැයි (ඔවුන්ට) කියනු. 41. එසේ නොවේ. (එවිට) ඔබ අල්ලාහ් අමතනු ඇත. එවිට කුමක් නිසා ඔබ ඇමතුවේද එය ඔහු සිතුවොත් ඉවත් කරන්නේය. ඔබ හවුල් කරමින් සිටි දෙය ඔබ අමතකද කරන්නේය.

42. තවද (මුහම්මද්!) ඔබට පෙර බොහෝ සමූහයන්ට අප නිශ්චය වශයෙන්ම (දූතයන්) එවා ඇත්තෙමු. (එම දූතයන්ව ඔවුන් ප්‍රතිකෂේප කළ හෙයින්) ඔවුන් අවතන වනු පිණිස දරිද්‍ර බවින් හා රෝගයන් මගින් අප ඔවුන් ග්‍රහණය කළෙමු. 43. අපගේ හිංසනය පැමිණි විට (එයින් ගැලවීමට ඔවුන්) යටහත් වී තිබිය යුතුයි නොවේද? නමුත් ඔවුන්ගේ හදවත් (වඩාත්) ගල් විය. තවද ඔවුන් කරමින් සිටි දෙය සාතාන් ඔවුන්ට අලංකාර කර පෙන්වූයේය.

44. ඔවුන්ට සිහිපත් කරනු ලැබූ දෙය ඔවුන් අමතක කළ විට, සෑම දෙයෙහිම ද්වාර අප ඔවුන්ට විවෘත කළෙමු. අවසානයෙහි, ඔවුන්ට දෙනු ලැබූ දෙය මගින් ඔවුන් සතුටට පත් වන විට අප ඔවුන් සැණෙකින් ග්‍රහනය කර ගත්තෙමු.

එවිට ඔවුහු බලාපොරොත්තු සුන්වුවන් වූහ. 45. එහෙයින් පාප කරමින් සිටියවුන් මූලිනුපුටා දමන ලද්දෝය. සියළුම ප්‍රශංසා හිමි වන්නේ විශ්වයේ රබ් වන අල්ලාහ්ටමය.

46. 'අල්ලාහ් ඔබගේ ශ්‍රව්‍යය හා බැල්ම උදුරා ඔබගේ හදවත්වලට මුද්‍රා තැබුවහොත් අල්ලාහ් හැර කිනම් දෙවිදෙකු ඒවා ඔබට නැවත දෙන්නේදැයි මට දන්වන්න' යැයි(මුහම්මද්!) ඔබ (ඔවුන්ගෙන්) කියනු. (අපගේ) සාධක කෙසේ විවිධාකාරව අප පැහැදිලි කර (එයින්) පසුවද ඔවුන් පිටුපාන සැටි ඔබ බලනු.

47. (මුහම්මද්!) 'එකවරම හෝ එළිපිට අල්ලාහ්ගේ හිංසනය ඔබ වෙත පැමිණියේ නම් (කෙසේ තිබෙනු ඇතිද? යැයි) මට ඔබ දන්වන්න' යැයි ඔවුන්ගෙන් අසනු. (එවිට) අපරාධකාර සමූහයා හැර (අන් කිසිවෙකු) විනාශ කරනු ලබන්නේද? (යැයිද අසනු)

48. සුබාරංචි කියන්නන් ලෙස හා අනතුරු අඟවන්නන් ලෙස මිස අපි දූතයන් පහළ නොකරන්නෙමු. එහෙයින් කවුරුන් හෝ විශ්වාස කර යහකියා කළේ නම් ඔවුන්ට බියක් නොමැත. තවද ඔවුහු දුකටද පත් නොවන්නෝය.

49. අපගේ සලකුණු අසත්‍ය කළවුන් ඔවුන් පාප කරමින් සිටි නිසා හිංසනය ඔවුන්ව ස්පර්ශ කරන්නේය. 50. 'අල්ලාහ්ගේ භාණ්ඩාගාරය මා ළඟ තිබේ යැයි මා ඔබට පවසන්නේ නැත. තවද මම ගුප්ත දේ නොදන්නෙමි.

නිශ්චය වශයෙන්ම මා මලාඉකාවරයෙකු යැයිද මා ඔබට පවසන්නේ නැත. මට 'වහි' මගින් දන්වන ලද දෙය හැර අන් දෙයක් මා පිළිපදින්නේද නැත' යැයි (මුහම්මද්! ඔවුන්ට) ඔබ කියනු. 'අන්ධයා හා දසුන ඇත්තා සම වෙන්නේද?' යැයිද ඔබ අසනු. (එහෙයින්) ඔබ කල්පනා නොකරන්නේද?.

51. තවද තම රබ් වෙත එක්රැස් කරනු ලැබීම බියවන්නන්ට එ(ම කුර්ආනය) මගින් ඔවුන්ට රැකවලෙකු හෝ මැදිහත් වන්නෙකු ඔහු හැර (වෙන කිසිවෙකු) නැතය යැයි අවවාද

කරනු. ඔවුන් බියබැතිවන්නන් විය හැකිය. 52. තවද (මුහම්මද්!) උදයේ හා සවස සිය රබ්වන ඔහුගේ (ගෞරවනීය) මුහුණ පැකුවත්ව ප්‍රාර්ථනා කරන්නත්ව ඔබ එළවා නොදමන්න. ඔවුන්ගේ ගණනින් කිසිව (කීම)ක් ඔබ මත නොමැත. ඔබගේ ගණනින්ද කිසිවක් ඔවුන් මතද නොමැත. එහෙයින් ඔබ ඔවුන්ව එළවා ගත්තෙහි නම් ඔබ අපරාධකරුවන්ගෙන් කෙනෙකු වන්නෙහිය. 53. ‘අප වඩා මොවුන් (වැනි දුගීන්)වද අල්ලාහ් තෝරා ගෙන ඇත්තේ?’ යැයි (ධනවතුන්) පවසනු පිණිස ඔවුන්ගෙන් ඇතැමෙකු ව තවත් ඇතැමෙක් මගින් අප පරීක්ෂා කළෙමු. කෘතඥ වන්නෝ කවුරුන්දැයි අල්ලාහ් වඩා හොඳින් දන්නා නොවේද?

54. තවද (මුහම්මද්!) අපගේ වැකි විශ්වාස කළවුන් ඔබ වෙත පැමිණියේ නම් ඔබ (ඔවුන්ට), ‘ඔබ මත ශාන්තිය ඇති වේවා. ඔබගේ රබ් දයාව දැක්වීම ඔහු මත වගකීමක් කර ගෙන ඇත. (එහෙයින්) නිශ්චය වශයෙන්ම ඔබගෙන් කිසිවෙකු නොදැනුවත් කමින් පවක් කර එයින් ඉක්බිති එයට පසුව පසුතැවිලිවී (සමාව අයැද තමා) නිවැරදි කර ගන්නේ නම් (ඔවුන්ට අල්ලාහ් සමාව දෙන්නේය) නිශ්චය වශයෙන්ම ඔහු සමාකරන්නාය, දයාබරයාය. 55. එහෙයින් පාපතරයන්ගේ මඟ සනාථ වනු පිණිස අපගේ වැකි මෙසේ පැහැදිලි කරන්නෙමු.

56. ‘අල්ලාහ් හැර කවුරුන්ව ඔබ අමතන්නේද, ඔවුන්ව මා නැමදීමෙන් නිශ්චය වශයෙන්ම මා වළක්වනු ලැබ ඇත්තෙමි’ යැයි (මුහම්මද් ඔවුන්ට) පවසනු. ‘මම ඔබගේ සිතැඟි පිළිනොපදිමි. එවිට මම ස්ථීරව නොමග ගිය අයෙකු වන්නෙමි. තවද (එසේ කළහොත්) මා යහමඟ ලැබුවන්ගෙන් කෙනෙකු නොවනු ඇත යැයිද පවසන්න. 57. ‘මාගේ රබ්ගෙන් වූ පැහැදිලි සාධක මත මම සිටින්නෙමි. එය ඔබ අසත්‍ය කරන්නෙහුය.

ඔබ ඉක්මන් වන දෙය මා ළඟ නැත. අල්ලාහ්ට මිස (අන් කිසිවෙකුට එම) බලය නැත. ඔහු සත්‍යය විස්තර කරන්නේය. තවද තීක්‍ෂු දෙන්නන්ගෙන් ඔහු ඉතා විශිෂ්ටය' යැයි ඔබ පවසන්න. 58. 'ඔබ ඉක්මන් වන දෙය මා වෙත තිබේ නම් ඔබ හා මා අතර ඇති (මෙම) කරුණ සැණෙකින් නිමා වනු ඇත. නමුත් අපරාධකරුවන් (සමග කෙසේ කටයුතු කළ යුතු දැයි) අල්ලාහ් වඩාත් හොඳින් දන්නේය. 59. තවද ගුප්ත දෙයෙහි යතුරු ඔහු ළඟම ඇත. එය ඔහු හැර (අන් කිසිවෙකු) නොදනී. තවද මුහුදේ හා පොළොවේ ඇති දෙයද ඔහු දන්නේය. ඔහුට නොදනුවත්ව (ගසකින්) කොළයක් (වුවද) බිම නොවැටේ. පොළොවේ සනඳුරෙහි තිබෙන බීජයද, පලාවන් මෙන්ම වියළි දෙයද පැහැදිලි පුස්තකයේ (සටහන් කර) නොමැතිව නැත්තේය.

60. ඔහු කෙබඳුද යත් රාත්‍රියෙහි ඔබව ග්‍රහනය කර ගන්නේය. තවද ඔබ දහවලෙහි උපයා ගන්නා දෙයද ඔහු දන්නේය. පසුව නිශ්චිත කාල සීමාව පරිපූර්ණ කරනු ලැබීමට එ(ම දහවලෙ)හි ඔහු ඔබව නැගිටවන්නේය. පසුව ඔබගේ ආපසු හැරීම ඔහු වෙතමය. ඉන් පසු ඔබ කරමින් සිටී දෙය ඔහු ඔබට දන්වන්නේය.

61. (තවද) සිය ගැත්තන්ට ඉහළින් සිට ඔවුන්ව යටපත් කර පාලනය කරන්නා ඔහුය. තවද (ඔබගේ) රැකවලුන් (වන මලාඉකාවරුන්) ඔබ මත ඔහු යවන්නේය. අවසානයෙහි ඔබගේ කෙනෙකුට මරණය පැමිණියේ නම් ඔහුව අපගේ (එම) දූතයෝ මරණයට පත් කරන්නෝය. ඔවුහු (මේ විෂයයෙහි) අඩුවක් නොකරන්නෝය. 62 පසුව ඔවුන්ගේ සත්‍ය ස්වාමියා වන අල්ලාහ් වෙත ඔවුන් ආපසු ගෙනෙනු ලබන්නෝය. දනගන්න.

විනිශ්චය කිරීම හිමි ඔහුටමය. තවද ඔහු ගණන් අසන්නන්ගෙන් ඉතා වේගවත්ය.

63. 'ඔහු අපව මෙයින් ගලවා ගන්නේ නම් අපි ඔහුට ඇත්තෙන්ම කෘතඥ වන්නෙමු' යැයි ඔබ යටහත්ව හා රහසින් අමතමින් සිටි විට පොළොවේ හා මුහුදේ අඳුරෙහි (හි උවදුරුවලින්) ඔබ ගලවා ගන්නා කවුරුන්ද?' යි (මුහම්මද්!) ඔබ අසනු. 64. මෙය හා අනෙකුත් සියළු උවදුරුවලින් අල්ලාහ් ඔබව ගලවා ගන්නේය. පසුව ඔබ (අකෘතඥ වී අනෙකක් ඔහුට) හවුල් කරන්නේය. 65. (මුහම්මද්!) ඔබට ඉහළින් නැතිනම් ඔබගේ පාද යටින් ඔබට හිංසනය ඔහු යැවීමට හෝ (එසේත්) නැතිනම් ඔබව විවිධ පිරිස් බවට පත් කර ඔබගෙන් ඇතැමෙකුගේ හිරිහැරය තවත් ඇතැමුන්ට විදින්නට සැලැස්වීමට ඔහු පොහොසත්ය. ඔවුන් වටහා ගැනීම පිණිස වැකි විවිධාකාරව අප කෙසේ විස්තර කරන්නේදැයි බලනු. 66. නමුත් (මුහම්මද්!) ඔබගේ සමූහයා (මෙය) සත්‍ය වුවද එය අසත්‍ය කර ඇත්තාහ. 'මම ඔබගේ වගකීම් දරන්නෙකු නොවෙමි' යැයි (ඔවුන්ට) කියනු. 67. සෑම පුවතකටම නියමිත කාලයක් ඇති අතර ඔබ එය දැන ගන්නේමය.

68. තවද අපගේ වැකි පිළිබඳ ගැලී සිටින්නන්ව ඔබ දුටුවේ නම් එය නොමැති වෙනත් පුවතක ගැලී සිටින තෙක් ඔබ ඔවුන්ව නොතකා හරින්න. නිශ්චය වශයෙන්ම සාතාන් (ඔබට) ඔබවම අමතක කරවූයේ නම් එය මතක් වූවාට පසු අපරාධකාර සමූහයා සමග ඔබ අසුන් ගෙන නොසිටින්න. 69. තවද (තර්ක කිරීමෙහි ගැලී සිටින්නන් වන) ඔවුන්ගේ ගණනින් බියබැති වන්නන්ට කිසිදු වගකීමක් නැත. එනමුත් (ඔවුන්ගේ වගකීම වනුයේ) බියබැතිවනු පිණිස (ඔවුන්ට) උපදෙස් කිරීම පමණි. 70. (මුහම්මද්!) තම ධර්මය ක්‍රීඩාවක් ලෙසද, නිෂ්ඵල දෙයක් ලෙසද

ගෙන තවද කවුරුන්ව මෙලොව ජීවිතය මූලා කළේද ඔවුන්ව ඔබ අත් හැර දමන්න. තවද සෑම කෙනෙකුම තම (වැරදි) ක්‍රියා නිසා (නිරයෙහි) රඳවා තබනු ලබන්නෝය යැයි ඔබ එමගින් සිහිපත් කරන්න. (එදින) ඔහුට රැකවල් හෝ මැදිහත් වන්නෙකු අල්ලාහ් හැර (අත් කිසිවෙකු) නැත. තවද වන්දියක් ලෙසින් කිසිවක් ඔහු දුන්නේ නම් එයින්ද කිසිවක් (පිළි)ගනු නොලැබේ. තමන් උපයා ගත් දේ නිසා (නිරයේ) රඳවා තබනු ලබන්නවුන් මොවුන්මය. ඔවුන් ප්‍රතික්‍ෂේප කරමින් සිටි නිසා ඔවුන්ට අසීමිතව ගිනියම් කරන ලද දෙයින් පානය ද, වේදනාකාරී හිංසනයද ඇත.

71. (මුහම්මද්!) ඔබ පවසන්න: 'අල්ලාහ් නොවන අපට කිසි ප්‍රයෝජනයක් හෝ උවදුරක් නොකරන දෙය අපි අමතන්නෙමුද? අල්ලාහ් අපට යහමඟ පෙන්වූ පසුව අපි අපගේ පිටුපස හරවනු ලබන්නෙමුද? අප වෙත යහමඟ කරා පැමිණෙනු යැයි ඔහුව කැඳවන මිතුරෝ ඔහුට සිටිති. සාතාන්වරුන් කවුරුන්ව නොමඟ යවා පොළොවෙහි මංමුළා වෙමින් සැරිසරන්නන් වූයේද ඔවුන් මෙන් (අප නොවන්නෙමු). නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගේ යහමඟ (නිවැරදි) යහමඟ ම වන්නේය. තවද විශ්වයේ රබ්ට අප මුළුමනින් යටහත් වන මෙන් අප අණ කරනු ලැබ ඇත්තෙමු'

72. 'තවද සලාතය ඉටු කර ඔහුටම බියබැතිවෙන්න යනුවෙන්ද අණ කරනු ලැබ ඇත්තෙමු. ඔහු කෙබන්දෙක්දයත් ඔහු වෙතම ඔබ එක් රැස් කරනු ලබන්නෝය. 73. සත්‍යය වශයෙන් අහස් හා පොළොව මැවූවේ ඔහුමය. එදිනයෙහි 'වනු' යැයි ඔහු කියනු ඇති අතර එය (එසේම) වන්නේය. සත්‍යය වන්නේ ඔහුගේ වැකිය. නලාව පිඹිනු ලබන විට එදින පාලනයේ බලය හිමි වන්නේ ඔහුටමය. ගුප්ත දෙයද අනාවරණය වී ඇති දෙයද දන්නා ඔහුය. (තවද) සංවේදියා, ශ්‍රොතාන්විතයා ඔහුමය. 74. තවද ඉබ්‍රාහිම්

සිය පියා ආ'සර් අමතා 'ඔබ දෙවිඳුන් බවට පිළිම ගත්තේද? ඔබ හා ඔබගේ සමූහයා පැහැදිලි මඟ වැරදීමකම සිටිනු මම දකින්නෙමි' යැයි කී සැටි (මුහුම්මද්! මෙනෙහි කරන්න)

75. තවද ඔහු ස්ථිර විශ්වාසය ලබන්නන්ගෙන් (කෙනෙකු) වනු පිණිස අහස්හි හා පොළොවෙහි (අපගේ) පාලනය අපි ඉබ්‍රාහිම්ට මෙලෙසින් පෙන්වූයෙමු. 76. එහෙයින් ඔහුව රාත්‍රිය වෙලා ගත් විට එක් තරුවක් දැක, 'මෙයයි මාගේ රබ්' යැයි පැවසුවේය. එය අතුරුදහන් වූ විට 'අතුරුදහන් වන දෙය මා ප්‍රිය නොකරමි' යැයි කීවේය. 77. පසුව සඳු (තරුවටත් වඩා ආලෝකමත්ව) උදාවනු දැක, 'මෙයයි මාගේ රබ්' යැයි පැවසුවේය. එයද අතුරුදහන් වූ විට, (එයද ප්‍රතිකේෂප කර) 'මාගේ රබ් මා සෘජු මගෙහි ගමන් නොකරවූයේ නම් මග වරදවා ගත් සමූහයාගෙන් මමද කෙනෙකු වෙමි' යැයි කීවේය. 78. පසුව හිරු උදාවනු දැක, 'මෙය මාගේ රබ් (ඇයිද යත්) මෙය දූවැන්නය' යැයි කීවේය. පසුව එයද අතුරුදහන් වූ විට, 'මගේ සමූහයෙනි! ඔබ (මාගේ රබ්ට) හවුල් කරන දෙයින් නිශ්චය වශයෙන්ම මම ඉවත් වූවෙක්මි' යැයි කීවේය. 79. 'අහස් හා පොළොව කවුරුන් මැවූවේද ඔහු වෙතම සෘජු වූවෙකු ලෙසින් නිශ්චය වශයෙන්ම මාගේ මුහුණ හරවන්නෙමි. තවම මම මුෂ්රික්වරුන්ගෙන් කෙනෙකු නොවෙමි' (යැයි ප්‍රකාශ කළේය). 80. තවද ඔහුගේ සමූහයා ඔහු සමඟ (මේ පිළිබඳ) තර්ක කළහ. 'නිශ්චය වශයෙන්ම මා හට සෘජු මාර්ගය පෙන්වූ අල්ලාහ් ගැනද ඔබ මා සමඟ තර්ක කරනුයේ? මාගේ රබ් යම්කිසිවක් සිතුවොත් (එයට බිය වනු) මිස කුමක් ඔබ ඔහුට හවුල් කරන්නේද එයට මම බිය නොවෙමි. මාගේ රබ් සිය ඥානයෙන් සියල්ල සිසාරා සිටින්නේය. ඔබ මෙය සිතා නොබලන්නේද?' (යැයි ඉබ්‍රාහිම් ඇසුවේය)

81. තවද 'ඔබට කිසිදු සාධකයක් පහළ නොකළ දෙයක් නිශ්චය

වශයෙන්ම ඔබ අල්ලාහ්ට හවුල් කිරීම පිළිබඳ ඔබ (මඳක් හෝ) බිය නොවන්නන්ව සිටින විට, ඔබ හවුල් කරන දෙයට මා කෙසේ බිය වන්නෙමිද? (අප) දෙකොටස අතර නිර්භීතව සිටින්නට වඩාත් සුදුස්සන් කවුරුන්දැයි ඔබ දන්නේ නම් (එය කෙතරම් හොඳද? යැයිද ඇසුවේය) 82. විශ්වාස කර පසුව තම විශ්වාසය (හවුල් කිරීම නම්) අපරාධය හා මුසු නොකළවුන් වන ඔවුන්ට අහය ඇති අතර සෘජු මඟ ලද්දෝ ඔවුන්මය. 83. තවද මෙය ඉබ්‍රාහිම් සිය සමූහයාට එරෙහිව (උපයෝගී කරනු පිණිස) අප ඔහුට දුන් අපගේ සාධක වන්නේය. අප ගැන සිතන්නන්ගේ තත්ත්වය අප උසස් කරන්නෙමු. (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් ඥානාන්විතයාය සර්වඥයාය. 84. තවද අපි ඔහුට ඉස්හාක් හා යඅකුබ් දයද කළෙමු. (මොවුන්) සියල්ලන්වම අපි සෘජු මඟ යැවුවෙමු. (මෙයට) පෙර නූන්වද ඔහුගේ පැවතෙන්නන්ගෙන් දවුද්වද, සුලෙයිමාන්වද, අය්ශුබ්වද, යූසුෆ්වද, මුසාවද, හාරුන්වද, අපි සෘජු මඟ යැවුවෙමු. යහකියා කළවුන්ට මෙලෙසින්ම අප කුලී දෙන්නෙමු.

85. (තවද) සකරියාවද, යන්යාවද, ඊසාවද, ඉල්යාස්වද (අප සෘජු මඟ යැවූ අතර මොවුන්) සියල්ලෝම සිල්වතුන් ය. 86. (තවද) ඉස්මායිල්වද, අල්යසාවද, යූනුස්වද, ලූත්වද (සෘජු මඟ යැවුවෙමු. ඔවුන්) සියල්ලම ලෝවැසියන් අතරින් උසස් කළෙමු. 87. මොවුන්ගේ පැරැණිතන් අතරින්ද, මොවුන්ගේ පරම්පරාවෙන්ද, මොවුන්ගේ සොහොයුරන් අතරින්ද, (බොහෝ දෙනෙකු) අප තෝරා, ඔවුන්ව අපි සෘජු මාර්ගයෙහි යැවුවෙමු. 88. (ඔවුන් ගමන් කළ මාර්ගය වන) එයයි අල්ලාහ්ගේ සෘජු මාර්ගය වන්නේය. එහි ඔහු අපේකෂා කරන්නන්ව ගමන් කරවන්නේය. තවද ඔවුන් (අල්ලාහ්ට) හවුල් කර සිටියහොත් ඔවුන් කරමින් සිටි දෙය ඔවුන් වෙතින් විනාශ වී යන්නේය.

89. පුස්තකයද, නීති සංග්‍රහයද, දූත මෙහෙයද අප විසින් දෙන ලද්දෝ මොවුන්ය. එහෙයින් මොවුන් එය ප්‍රතිකේෂප කරයි නම් (මොවුන් වෙනුවට) එය ප්‍රතිකේෂප නොකරන සමූහයක් නිශ්චය වශයෙන්ම අපි එයට (භාරකරුවන් වශයෙන්) පවරන්නෙමු. 90. 'අල්ලාහ් විසින් සෘජු මගෙහි යවනු ලැබුවෝ මොවුන් බැවින් ඔවුන්ගේ සෘජු මග ඔබද අනුගමනය කරන්න. මෙ(ම දූත මෙහෙ)ය සඳහා මම කිසිදු වැටුපක් ඔබගෙන් නොඉල්ලමි. මෙ(ම කුර්ආනය)ය ලෝවැසියන්ට උපදෙසක් මිස (අන් කිසිවක්) නොවේ' යැයි (මුහම්මද්!) ඔබ පවසනු. 91. තවද අල්ලාහ් කිසිදු මිනිසෙකු මත කිසිවක් පහළ කළේ නොමැත යැයි ඔවුන් පැවසූ විට නිසි ඇගයීමකින් ඔවුන් අල්ලාහ්ව ඇගයූවේ නැත. 'ආලෝකමත්ව හා මිනිසුන්ට සෘජු මග පෙන්වන්නක්ව මූසා රැගෙන ආ දෙය පහළ කළේ කවුරුන්ද? ඔබ එය වෙන් වශයෙන්වූ පිටු බවට වෙන් කර නිකුත් කරන්නෙහිය. (තවද එයින්) වැඩි කොටසක් වසන් කරන්නෙහිය. ඔබ හා ඔබගේ පැරැණිත්තන් නොදන සිටි දෙය ඔබ (එය මගින්ම) දැනුවත් කරනු ලැබුවෙහිය. (එය පහළ කළේ කවුරුන්දැයි අසා) 'අල්ලාහ්මය' යැයි පවසනු. පසුව ඔවුන් ගැලී සිටි දෙයෙහිම ඔවුන් ක්‍රීඩා කරමින් සිටින්නට ඔවුන් අත් හැර දමනු.

92. තවද මෙය (මක්කාව නම් වන) 'උම්මුල් කුරා' වෙහි සිටින්නන් හා එය අවට සිටින්නන්ට (එලොව දිවිය පිළිබඳ) අවවාද කරනු පිණිසද, එයට පෙරවූ දෙය සත්‍ය (යැයි තහවුරු) කරන්නාවූද අප ඔබ මත පහළ කළා වූ ආශීර්වාදිත පුස්තකයකි. තවද එලොව (දිවිය) විශ්වාසකරනවුන් මෙය (නිශ්චය වශයෙන්ම) විශ්වාස කරනු ඇත. (තවද) ඔවුහු සිය සලාතයද රැක ගන්නෝය. 93. අල්ලාහ් මත අසත්‍යය ගොත(ා

කියන්නාට වඩා, නැතිනම් 'වහී' මගින් ඔහුට කිසිවක් දැනුම් නොදී තිබියදී 'මටත් 'වහී' (මගින්) දැනුම් දෙනු ලැබුනේය' යැයි පවසන්නාට වඩා, (එසේත්) නැතිනම් 'අල්ලාහ් පහළ කළ මෙ(ම කුරාආන)ය වැන්නක් මමද පහළ කරමි' යැයි පවසන්නාට වඩා අපරාධකරුවා කවරෙක්ද? තවද මෙම අපරාධකරුවන් මරණ වේදනාවෙන් සිටින විට ඔබ ඔවුන්ව දුටුවෙහි නම් මලාඉකාවරුන් සිය අත් දිගු කරමින්, 'ඔබගේ ප්‍රාණය පිට කරනු' (යැයි ඔවුන්ට බල කරනු ඔබ දකිනු ඇත. තවද) 'ඔබ අල්ලාහ් මත සත්‍ය නොවන දෙය කියමින් සිටි නිසාද, ඔහුගේ වැකි විෂයයෙහි උඩඟුවෙමින් සිටි නිසාද අද දින නින්දිත හිංසනයක් ඔබට දෙනු ලබන්නේය' (යැයිද පවසනු ඔබ දකිනු ඇත)

94. තවද (ඔවුන් අමතා), 'ආරම්භයෙහි අප ඔබව මැවූ ලෙසින්ම (කිසිවකට හිමිකම් නොකියන ආත්ම ලෙසින්) නිශ්චය වශයෙන්ම ඔබ හුදෙකලාව අප වෙත (නැවත) පැමිණ ඇත්තෝය. අප ඔබට දුන් සියලු දේ පිටුපසට දමා (පැමිණ) ඇත්තෝය. තවද නිශ්චය වශයෙන්ම ඔබ (අල්ලාහ්ට) හවුල් යැයි සිතමින් සිටි එවැනි ඔබගේ මැදිහත්කරුවන් (කිසිවෙකු) ඔබ සමග (පෙනී සිටිනවා) අපි (අද) නොදකින්නෙමු. ඔබ (දෙපල) අතර තිබූ දෙය නිශ්චය වශයෙන්ම සිඳුනේමය. ඔබ සිතින් මවමින් සිටි ඒ (සියළු) දෙය ඔබ වෙතින් අතුරුදහන් වී ගොසිනි' (යැයි අල්ලාහ් පවසනු ඇත) 95. බීජය හා ඇටය පුපුරවා (එයින් එලඳව පිට කරන්නේ) නිශ්චය වශයෙන්ම අල්ලාහ් ය. ඔහු අප්‍රාණික දෙයින් සප්‍රාණික දෙය පිට කරන්නේය, සප්‍රාණික දෙයින් අප්‍රාණික දෙය පිට කරන්නාය. (මෙසේ කරන) ඔහුමය අල්ලාහ්. එහෙයින් කෙසේ නම් (ඔහුට කාතඥ වීමෙන්) ඔබ හරවනු ලබන්නෙහිද?

96. අඵයම උදකරන්නේ(ද) ඔහුමය. රාත්‍රිය සන්සුන්වද දින ගණනය සඳහා හිරුවද සඳුද ඔහු ඇති කළේය. මේ සියල්ල සඵඥයා හා අභිබවන්නා (වන අල්ලාහ්)ගේ විධිවිධානයන්ය.

97. අදුරු ගොඩබිමෙහි සහ මහ සයුරෙහි මඟ සොයාගනු පිණිස තාරුකා ඇති කළේ හෙතෙමය. ජනයා අවබෝධ කර ගන්නා පිණිස අපි සාක්ෂි හෙළිදරව් කරන්නෙමු. 98. තවද ඔහු කෙබන්දෙක්දයන්, එකම කෙනෙකුගෙන් ඔබ බිහි කළේ ඔහුය. (තවද) සෑම කෙනෙකුටම රැඳුම්පළවල්ද පැවරුම්පළවල්ද ඇත. (කල්පනා කර සත්‍යය) වටහාගන්නා සමූහයාට (අපගේ) වැකි අප (මෙසේ) විස්තර කරන්නෙමු.

99. තවද ඔහු කෙබන්දෙක්දයන්, අහසින් වැසි පහළ කරන්නේ(ද) ඔහුමය. පසුව එය මගින් සෑම දෙයකම පැළෑටිය අප පිට කළෙමු. පසුව එයින් පලාවන් දෙය පිට කළෙමු. පසුව එයින් එකක් මත එකක් වූ (ධාන්‍ය) ඇට පිට කළෙමු. ඉදි ගසෙන් (හා) එහි අත්තෙන් (කඩා ගන්නා දෙසට නැඹුරුව හා) සමීපව එල්ලෙන ගෙඩිද ඇත්තේය. මිදි වතුද එක හා සමාන හා විවිධාකාරව ඇති ඔලිව් (එනම් රට වෙරළ) දෙළුම් යනාදිය (මැවූවේද ඔබ නොව) අපමය. එහි ගෙඩි විකසිත වී පසුව එය ඉදෙන සැටිද බලනු. විශ්වාස කරන සමූහයාට මෙ(ම ක්‍රියාවලි සියල්ලෙ)හි සාධක ඇත. 100. තවද ඔවුන් ජීන්වරුන්ගෙන් (ඇතමෙකුද) අල්ලාහ්ට හවුල්කරුවන් කරන්නෝය. (ජීන්වරුන් වන) ඔවුන්ව මවා ඇත්තේද ඔහුමය. තවද (කිසිදු) දූනුමක් නොමැතිවම ඔවුන් පිරිමි දරුවන් හා ගැහැණු දරුවන් අල්ලාහ්ට (හවුල්කරුවන් ලෙසින්) ගොතා ඇත්තා හ. මෙසේ (අසත්‍ය ලෙසින්) වර්ණනා කරනු ලැබීමෙන් ඔහු ඉතා සුවිශුද්ධය. 101. පූර්වාදර්ශ නොමැතිවම අහස් හා පොලොව මැවුවේ ඔහුමය. ඔහුට බිරියක් නොමැති කොට ඔහුට කෙසේ දරුවන් සිටිනු

හැකිද? තවද සියළු දෙය ඔහුම මවා ඇත්තේය. ඔහු සියළු දෙය පිළිබඳ සර්වඥයාය. 102. (මෙතරම් සඵලසම්පන්නවූ) මොහුය අල්ලාහ්. ඔබගේ රබ්. නැමදීමට ඔහු හැර (අන්) දෙවියෙක් නැත. සියළු දෙය මැවූවේ ඔහු වන බැවින් ඔබ ඔහුවම නමදින්න. සියළුම දෙයට භාරකරුවා ඔහුය. 103. දර්ශනයන් ඔහුට ළඟා වන්නේ නැත. දර්ශනයට ළඟා වන්නා ඔහුය. ඔහු සුක්ෂමයාය, සංවේදියාය. 104. අනේක සාධක ඔබගේ රබ්ගෙන් ඔබ වෙත නිශ්චය වශයෙන්ම පැමිණ ඇත. එහෙයින් කවුරුත් එය (සලකා) බලන්නේද එවිට (එහි යහපත) ඔහුටමය. තවද කවුරුත් (එය සලකා නොබලා) අන්ධයෙකු වන්නේද (එවිට එහි විපත) තමන්ටමය. තවද (මුහම්මද්!) 'මා ඔබ රක්ෂා කරන්නෙකු නොවේ. (මගේ වගකීම අල්ලාහ්ගේ පණිවිඩය ඔබට සැළ කිරීම පමණි)' යැයි පවසනු. 105. (මුහම්මද්! 'ඔබ මෙය අනුන්ගෙන්' පාඩම් කර පැමිණියෙහුය' යැයි ඔවුන් කියනු ඇති හෙයින්ද, දූතගන්නා සමූහයාට එය විස්තර කිරීම සඳහාද (අපගේ) වැකි මෙසේ (විවිධාකාරයෙන් හා) නැවත නැවතත් අපි පැහැදිලි කරන්නෙමු. 106. (මුහම්මද්!) ඔබගේ රබ් විසින් 'වහී' මගින් දැන්වූ දෙයම ඔබ පිළිපදිනු. නැමදීමට ඔහු හැර (අන්) දෙවියෙක් නැත. තවද ඔබ මුෂ්රික්වැරන්ව නොතකා හරිනු. 107. තවද අල්ලාහ් සිතුවහොත් ඔවුන් හවුල් නොකරන්නෝය. (තවද) ඔබව ඔවුන් මත රැකවලෙකු ලෙස අප (පත්) නොකළෙමු. තවද ඔබ ඔවුන්ගේ භාරකරුවෙකුද නොවේ. 108. (විශ්වාසිකයින්!) අල්ලාහ් හැර ඔවුන් අමතමින් සිටින්න(ා වූ පිළිමය)න්ට ඔබ බැණ නොවදින්න. එනිසා නොදැනුවත්කමින් හා (ඔබ සමග ඇති වන) ක්‍රෝධයෙන් ඔවුන් අල්ලාහ්ට බැණ වදිනු ඇත. මෙලෙසින් සෑම ජනකොටසකටම ඔවුන්ගේ ක්‍රියා අපි අලංකාර කර ඇත්තෙමු. පසුව ඔවුන්ගේ ගැලවීම ඔවුන්ගේ (සත්‍ය) රබ්

වෙනම ඇති අතර එවිට ඔහු ඔවුන් කරමින් සිටි දෙය පිළිබඳ (සත්‍ය තතු) ඔවුන්ට දන්වන්නේය. 109. තවද (ඔවුන් ඉල්ලා සිටින පරිදි) යම් සාධකයක් ඔවුන්ට පැමිණියහොත් නිශ්චය වශයෙන්ම එය ඔවුන් විශ්වාස කරන බව අල්ලාහ් මත දිවුරා ඔවුහු කියන්නෝය. 'නිශ්චය වශයෙන්ම සාධක සියල්ල අල්ලාහ් වෙතම ඇත්තේය' යැයි (මුහම්මද්!) කියනු. (විශ්වාසිකයින්!) ඔවුන් වෙත එ(ම සාධක)ය නිශ්චය වශයෙන්ම පැමිණිය හොත් ඔවුහු එය (නිසැකයෙන්ම) විශ්වාස නොකරති යැයි ඔබට දැන්වූයේ කුමක්ද?

110. තවද, ප්‍රථමයෙන් ඔවුන් මෙම ධර්මය විශ්වාස නොකර සිටියා සේම (නිරන්තරයෙන්ම සිටින්නට) අප ඔවුන්ගේ හදවත්ද, දර්ශනයන්ද (සත්‍යය වෙතින්) පෙරළා, ඔවුන්ගේ මංමුළාවෙහිම (අන්ධයන් මෙන්) සැරිසරන්නට අප ඔවුන්ව අත් හැර දැමීමෙමු. 111. තවද මලාඉකාවරුන්ව ඔවුන් වෙත අප පහළ කළද, මළවුන් (නැගිට) ඔවුන් සමග කථා කළද, සෑම (ගුණ) දෙයක්ම ඔවුන් ඉදිරියේ අප එක්රැස් කළද අල්ලාහ් සිතුවොත් මිස ඔවුන් විශ්වාස කරන්නන්ව නොමැත. (එනමුත්) ඔවුන්ගෙන් වැඩි දෙනෙකු නොදැනුවත්ව සිටියි. 112. තවද සෑම දූතයෙකුටම මිනිසුන්ගෙන්ද ජීන්වරුන්ගෙන්ද සිටින සාත්‍යන්වරුන්ව ඔවුන්ගෙන් ඇතැමෙක් තවත් ඇතැමෙකුට අලංකාර (කරන ලද අසත්‍ය) කියුම් (ඔවුනොවුන්) මුළා කිරීම සඳහා (රහසින්) දන්වා ගන්නා සතුරන් බවට (අපි) කර ඇත්තෙමු. තවද ඔබගේ රබ් සිතුවොත් ඔවුන් මෙසේ නොකරනු ඇත. එහෙයින් ඔවුන්වද ඔවුන්ගේ ගෙතුම්වද අත්හැර දමනු. 113. අවසාන (දින)ය විශ්වාස නොකරන්නන්ගේ හදවත් (සාත්‍යන්ගේ වදන්වලට) සවන් දීමටද, එයින් ඔවුන් සෑහීමට පත්වීමටද (තවද) ඔවුන් පවෙත් කුමක් කරමින් සිටියෝද එය (නොකඩවා) කිරීම

සඳහාද (අපි මෙසේ සැලැස්වූයෙමු). 114. 'මෙම පුස්තකය ඔබට පැහැදිලි කරනු ලැබූ දෙයක් ලෙසින් පහළ කර ඇති අල්ලාහ් නොවන්නෙකුවද මා විනිශ්චය කරන්නෙකු ලෙසින් සොයනුයේ?' (යැයි මුහම්මද්! අසනු. මෙයට පෙර) කවුරුන්හට අප පුස්තකය දුන්නෙමුද, ඔවුන් මෙය නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් වෙතින් සත්‍යය මගින්ම පහළ කරන ලද්දක් යැයි ස්ථිරවම දනිති. එහෙයින් සැක කරන්නන්ගෙන් (කෙනෙකුව) ඔබ නොවන්න.

115. තවද (මුහම්මද්!) ඔබගේ රබ්ගේ වදන් සත්‍යයෙන්ද යුක්තියෙන්ද පරිපූර්ණ වී ඇත. ඔහුගේ වදන් වෙනස් කරන්නන් කිසිවෙකු නැත. සවන් දෙන්නා, සවිඥයා ඔහුමය. 116. තවද මෙම පොළොවෙහි වැඩි දෙනෙකුට ඔබ අවනත වුවහොත් ඔවුහු ඔබව අල්ලාහ්ගේ මාර්ගයෙන් වරදවන්නෝය. අනුමානය හැර අන් කිසිවක් ඔවුහු පිළිනොපදිති. ඔවුහු අනුමාන කරන්නන් මිස (අන් කිසිවෙක්) නොවෙති. 117. (මුහම්මද්!) තම මාර්ගයෙන් මං වරදවා ගත්තා කවුරුන්දැයි නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් මනාව දන්නාය. තවද සෘජු මග ලැබුවන්වද ඔහු මනාව දන්නාය. 118. එහෙයින් (විශ්වාසිකයින්!) ඔබ ඔහුගේ වැකි විශ්වාසකරනවුන් නම් (මරණ විට) කුමක් මත අල්ලාහ්ගේ නාමය පවසනු ලැබුවේද එයින් (පමණක්) අනුභව කරන්න.

119. කුමක් වෙත ඔබ බල කරනු ලැබුවෝද එය හැර කුමක් ඔබ මත ඔහු තහනම් කර ඇත්තේද එය ඔහු නිශ්චය වශයෙන්ම පැහැදිලි කර තිබෙන විටම කුමක් මත (මරණ විට) අල්ලාහ්ගේ නාමය කියනු ලැබුවේද එයින් අනුභව නොකිරීමට ඔබට කුමක් වීද? තවද නිශ්චය වශයෙන්ම (මිනිසුන්ගෙන්) බොහෝ දෙනෙකු නුවණ නොමැතිව සිය සිතැඟි පරිදි (ජනයාව) නිශ්චය වශයෙන්ම නොමඟ යවන්නෝය. (මුහම්මද්!) නිශ්චය

වශයෙන්ම (මෙවැනි) සීමාව ඉක්මවුවත් මනාව දන්නේ ඔබගේ රබ් වන ඔහුමය. 120. (විශ්වාසිකයින්!) පාපයේ එළිපිට දෙයද එහි වසන් වූ දෙයද අත්හැර දමන්න. නිශ්චය වශයෙන්ම පාපය උපයනවුන් ඔවුහු ඉපැයූ දෙයට කුලිය දෙනු ලබන්නෝය. 121. තවද (විශ්වාසිකයින්! මරණ විට) කුමක් මත අල්ලාහ්ගේ නාමය කියන නොලද්දේද එයින් ඔබ අනුභව නොකරන්න. තවද එය නිශ්චය වශයෙන්ම පාපයකි. (මේ පිළිබඳ) ඔබ සමග තර්ක කරන මෙන් සාතාන්වරු සිය සගයන් පොළඹවති. ඔබ ඔවුන්ට අවනත වුවහොත් ඔබ(ද) මුෂ්රික්වරුන් (වන්නෝ)මය. 122. මරණයට පත්ව සිට පසුව අප ඔහු සප්‍රාණික කර ඔහුට ආලෝකයද (ඇති) කර එමගින් ජනයින් අතර ගමන් කරන්නෙකු, (ප්‍රතිකේෂපයේ) අඳුරෙහි (වාහාකුලවී) එයින් පිට වන්නට නොහැකිව සිටින්නෙකුට සමානද? මෙලෙසින් ප්‍රතිකේෂ කරන්නන්ට ඔවුන් කරමින් සිටි ක්‍රියා අලංකාර කරනු ලැබුණේය.

123. තවද මෙලෙසින්ම සෑම නගරයකම එහි සිටින පාප ක්‍රියා කරනවුන්ගේ ප්‍රධානීන්ව ඔවුන් එහි කුමන්ත්‍රණ කිරීම පිණිස අප ඇති කළෙමු. තවද ඔවුන් ඔවුන්ටම (එරෙහිව) හැර කුමන්ත්‍රණ නොකරතියි ඔවුන් නොහැඟෙන්නෝය. 124. තවද ඔවුන් වෙත යම් වැකියක් පැමිණි විට, 'අල්ලාහ්ගේ දූතයන්ට දෙනු ලැබුවා සේ අපටද දෙනු ලබන තුරු අපි (එය) විශ්වාස නොකරමු' යැයි පවසති. තම දූත කාර්යය කොහි (හා කාට පහළ) කළ යුතු දෑ අල්ලාහ් දන්නේය. ඔවුන් කුමන්ත්‍රණ කරමින් සිටි හේතුවෙන් පවී කරන්නන්ට අල්ලාහ් වෙතින් නින්දනය ඇති වේ. දරුණු හිංසනයද පැමිණෙන්නේය. 125. එහෙයින් කවුරුන්ට අල්ලාහ් සෘජු මඟ පෙන්වන්නට සිතන්නේද, ඔහුගේ ළය ඉස්ලාමය වෙනුවෙන් ඔහු පුළුල් කරන්නේය. තවද කවුරුන්ව (ඔහුගේ)

මං වැරදීමෙහිම අත් හරින්නට ඔහු සිතන්නේද, ඔහුගේ ළය අහසෙහි නගින්නෙකු සේ පීඩිත එකක්ව, අසිරුතාවයට පත් වූවක් සේ කරන්නේය. මෙලෙස විශ්වාස නොකළවුන් මත අල්ලාහ් හිංසනය ඇති කරන්නේය.

126. තවද (මුහම්මද්!) සෘජුව තිබෙන මෙයයි ඔබගේ රබ්ගේ මාර්ගය. මෙනෙහි කරන සමූහයාට (අපගේ) වැකි නිශ්චය වශයෙන්ම අපි විස්තර කර ඇත්තෙමු. 127. ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ රබ් වෙත ශාන්තියේ නිවහන ඇත්තේය. ඔවුන් කරමින් සිටි දේ හේතුවෙන් ඔහු ඔවුන්ගේ රැකවලා(ද) වන්නේය. 128. තවද සියල්ලන්වම ඔහු එක්රැස් කරන (අවසාන තීරණ) දිනයෙහි (ජිත් සමූහයා අමතා) 'ජිත් සමූහයෙනි! ඔබ මිනිසුන්ගෙන් (ඔබගේ මගෙහි ගමන් කරන්නවුන්) වැඩි කර ගත්තේය' (යැයි අසනු ඇත). මිනිසුන් අතර වන ඔවුන්ගේ සගයින්, 'අපගේ රබ්! අපගෙන් ඇතැමෙක් තවත් ඇතැමෙකු ගෙන් ප්‍රයෝජන ලැබ ඇත්තාහ. ඔබ අපට ඇති කළ කාල(යේ සීමාන්ත)යට අප ළඟා වී ඇත්තෙමු' යැයි පවසන් නෝය. (එයට අල්ලාහ්) 'ඔබගේ නැවතූම නිරයමය. අල්ලාහ් (එය වෙනස් කරන්නට) සිතුවොත් හැර ඔබ එහි සදකල් රැ දෙන්නන්ය' යැයි ඔහු පවසනු ඇත. නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් මනාව දන්නාය, ඥානාන්විතයාය.

129. මෙලෙසින් අපරාධකරුවන්ගෙන් ඇතැමෙකුට තවත් ඇතැමෙකුට ඔවුන් උපයමින් සිටි (දුෂ්ට) ක්‍රියා හේතුවෙන් (ඔවුන්ව) සමීප(තරයන්)කරන්නෙමු. 130. 'ජිත් හා මිනිස් සමූහයෙනි! මාගේ වැකි පාරායනය කර පෙන්වා ඔබගේ මෙම දිනයේ හමුව පිළිබඳ අනතුරු අඟවන දූතයන් ඔබ අතරින්ම ඔබවෙත පැමිණියේ නැතිද?' (යි අල්ලාහ් අසනු ඇත. එයට) ඔවුහු 'අපගේ රබ්! අපි අපට එරෙහිවම සාක්ෂි කියන්නෙමු'

යැයි පවසති. ලෞකික ජීවිතය ඔවුන්ව මූලා කළේය. නිශ්චය වශයෙන්ම ඔවුන් ප්‍රතිකේෂප කරන්නන්ව සිටියේ යැයි ඔවුහු ඔවුන්ටම එරෙහිව සාක්ෂි කියන්නෝය. 131. (මුහම්මද්!) මෙ(සේ දූතයන් යවනු ලැබීමේ ක්‍රියාවලි)ය (සිදු කරනු ලබන්නේ) කිසිදු නගරයක වැසියන් ඔවුන් අනවධානයෙන් සිටින කළ (ඔවුන්ට අනතුරු නොඅඟවා) අසාධාරණ ආකාරයෙන් ඔවුන්ව විනාශ කරන්නෙකුට ඔබගේ රබ් නොසිටී බැවිනි. 132. (මුහම්මද්! ඔවුන්) සෑම දෙනෙකුටම ඔවුන්ගේ ක්‍රියාවන්ට (ගැලපෙන විවිධ) තත්ත්ව තිබේ. ඔවුන්ගේ ක්‍රියාවන් පිළිබඳ ඔබගේ රබ් අනවධානයෙන් සිටින්නෙකු නොවේ.

133. තවද (මුහම්මද්!) ඔබගේ රබ් පරම දයාව ඇති (හා ඔහුගේ මැවිලි වෙතින් කිසිදු) චුවමනාවක් නැත්තෙකි. (මිනිසුනි!) ඔහු සිතුවොත් ඔබව ඔහු පහ කර දමා වෙනත් පරපුරකින් ඔබව ඔහු කළාක් මෙන් තමා සිතන්නන්ව ඔබෙන් පසු ඔවුන් වෙනුවට පත් කරන්නේය. 134. නිශ්චය වශයෙන්ම ඔබට පොරොන්දු වන දෙය ස්ථිරවම එනු ඇත්තේමය. (එසේ කිරීමට අල්ලාහ්) නොහැකියාවෙකු කිරීමට ඔබ පොහොසත්ද නොවේ. 135. 'මාගේ සමූහයෙනි! ඔබ ඔබගේ සිරිත් පරිදි කාර්යයන් කරමින් සිටින්න. නිශ්චය වශයෙන්ම මමද කරමින් සිටිමි. යැයි (මුහම්මද්!) ඔවුන්ට කියනු. මෙ(ලොවෙ)හි අවසානය කවුරුන්ට (වාසිදයක)ද යන්න ඔබ දැන ගන්නෙහිමය. නිශ්චය වශයෙන්ම අපරාධකරුවන් ජය ලබන්නේ නැත. 136. තවද එලදව, (ඔටු, ගව, එළ, බැටළු) සිවුපා සතුන් ආදීන්ගෙන් ඔහු උපදවූ දෙයින් කොටසක් අල්ලාහ්ට යැයි (වෙන්) කළ පසුව, ඔවුන්ගේ සිතැඟි පරිදි 'මෙය අල්ලාහ්ට හිමිය (යැයිද තවත් කොටසක්) මෙය (අල්ලාහ්ට අප සමකරන) අපගේ සමානයන්ට හිමිය' යැයිද පවසයි. ඔවුන්ගේ සමානයන්ට යැයි තිබූ කිසිවක් අල්ලාහ්ට

ලඟා වන්නේ නැත. අල්ලාහ්ට හිමි දෙය තම සමානයන්ට ලැබේ යන ඔවුන්ගේ තීක්ෂුව ඉතා නරකය.

137. මෙලෙසින් මුෂරික්වරුන්ගෙන් බොහෝ දෙනෙකුට ඔවුන්ව විනාශ කිරීම පිණිස හා ඔවුන්ගේ ධර්මය ඔවුන්ට ව්‍යාකූල කිරීම පිණිස ඔවුන්ගේ දරුවන් සාතනය කිරීම (වැනි මිලේච්ෂ ක්‍රියා) ඔවුන්ගේ (එම) සමානයෝ අලංකාර කර (පෙන්වා) ඇත්තෝය. තවද අල්ලාහ් සිතා තිබුණහොත් ඔවුහු මෙසේ නොකරන්නාහ. එහෙයින් (මුහම්මද්!) ඔබ ඔවුන්වද ඔවුන්ගේ (අසත්‍ය) ගෙතුම්ද අත් හැර දමනු. 138. තවද මෙය (බාරයක් සඳහා) රඳවා ගත් සිවුපාවුන් හා ගොයම් වන බැවින් අප පතන්(නාවු පුරෝහිතයින් වැනි)තත් හැර (අන් කිසිවෙකු) එය අනුභව නොකළ යුතුය යැයිද, තවද ඇතැම් සිවුපාවුන්ගේ පිට (මත නැග ගමන් කිරීම හා බර පැටවීම) තහනම් කරනු ලැබ ඇත යැයිද, තවත් ඇතැම් සිවුපාවුන් (මරණ විට) එය මත අල්ලාහ්ගේ නාමය නොකිව යුතුයි යැයිද ඔවුන්ගේ සිතැඟි පරිදි ඔහු මත (අසත්‍යය) ගෙතිම සඳහා ඔවුන් පවසන නිසා (නිශ්චය වශයෙන්ම) ඔහු ඔවුන්ට (එයට හිමි) කුලිය දෙන්නේය.

139. තවද ඔවුන් (තවත් ඇතැම් සතුන් සඳහන් කර) ‘මෙම සිවුපාවුන්ගේ උදරයෙහි ඇති දෙය අපගේ පිරිමින්ට (පමණක්) හිමි දේ යැයිද (එය) අපගේ බිරියන්ට තහනම් යැයිද තවද එය මැරී (ඉපිද) තිබේ නම් (පමණක් බිරියන් වන) ඔවුන්ද (එහි) හවුල්කරුවෝය’ යැයිද පවසති. එහෙයින් ඔවුන්ගේ බොරු විග්‍රහයට ඔහු ඔවුන්ට කුලිය දෙන්නේය. නිශ්චය වශයෙන්ම ඔහු සර්වඥයාය, ඥානාන්විතයාය. 140. අනුවණව මෝඩකමින් තම (ගැහැණු) දරුවන් සාතනය කළවුන්ද, අල්ලාහ් තමන්ට අනුභව කරන්නට දුන් දෙය (එය තහනම් යැයි) අල්ලාහ් මත (බොරුවක්) ගොතා ඉවත් කළවුන්ද නිශ්චය වශයෙන්ම අලාහ

ලැබුවෝය. (එහෙයින්) ස්ථිරවම මඟ වරද ගත් ඔවුන්, (කිසි විටෙක) සෘජු මඟ ලැබුවන්ව සිටියේද නැත. 141. තවද (මිදි වැනි හතු) විහිදුනු හා හතු නොවිහිදුනු උයන්ද, තවද ඉදි ගස්ද, අනුභවයට විවිධ ඵලදාවන්ද, බලන්නට සමාන (එහෙත් රසයෙන්) සමාන නොවන ඔලිවිද, දෙළුම්ද මවා ඇත්තේ ඔහුය. එහෙයින් එය (නියම සෘතුවෙහි) ඵල දැරුවහොත් එහි ගෙඩිවලින් අනුභව කරන්න. එය ඵල නෙලන කාලයෙහි එයට හිමි (දුගින්ගේ) කොටසද දෙන්න. තවද නාස්ති නොකරන්න. ඔහු නාස්ති කරන්නන් ප්‍රිය කරන්නේ නැත.

142. තවද සිවුපාවුන්ගෙන් කොටසක් බර ඉසිලීමටද (තවත් කොටසක්) ආහාරය සඳහාද (මවා ඇත්තේ ඔහුය. එහෙයින්) අල්ලාහ් ඔබට දුන් දෙයින් ඔබ අනුභව කරන්න. (තවද) සාතාන්ගේ පියමං අනුගමනය නොකරන්න. නිශ්චය වශයෙන්ම ඔහු ඔබට එළිපිට (ම සතුරුකම් කරන) සතුරෙකි.

143. (මුහම්මද්! අනුභවයට අනුමැතිය ඇති සිවුපාවුන් වර්) යුගල් අටකි. බැටළුවාගෙන් (ගැහැණු පිරිමි) දෙදෙනෙකි. තවද එළුවන්ගෙන් දෙදෙනෙකි. එහෙයින් '(මෙයින්) වර් දෙකක පිරිමි (සතුන්වද නැතිනම් වර් දෙකක ගැහැණු (සතුන්වද (එසේත්) නැතිනම් ගැහැණු වර් දෙකෙහි ගර්භයේ (උන්) කුමක් රඳවා ගෙන ඇත්තේද, එයද අල්ලාහ් තහනම් කර ඇත්තේ? ඔබ සත්‍යය කියනවුන් නම් (පැහැදිලි) නුවණින් මාහට මෙය (පිලිබඳ විග්‍රහය) දන්වන්න' (යැයි මුහම්මද්! ඔබ ඔවුන්ගෙන් අසනු.)

144. තවද ඔටුවන්ගෙන් (ගැහැණු පිරිමි යනුවෙන්) දෙදෙනෙකු හා ගවයන්ගෙන් (දෙදෙනෙකු අනෙක් හතරය) එහෙයින් '(මෙයින්) වර් දෙකක පිරිමි (සතුන්වද නැතිනම් වර් දෙකක ගැහැණු (සතුන්වද (එසේත්) නැතිනම් ගැහැණු

වගී දෙකෙහි ගර්භයේ (උන්) කුමක් රඳවා ගෙන ඇත්තේද
එයද අල්ලාන් තහනම් කර ඇත්තේ? යැයි (මුහම්මද්!) ඔබ
(ඔවුන්ගෙන්) අසනු. මෙසේ අල්ලාන් අණ (කලේ යැයි පවසන
ඔබට එසේ ඔහු අණ) කළ සමයෙහි එහි ප්‍රස්තුතව සිටියේද?
(යැයිද මුහම්මද්! ඔබ අසනු) නුවණ නොමැතිව මිනිසුන් මඟ
වරදවනු පිණිස අල්ලාන් මත අසත්‍යය ගොතන්නාට වඩා
අපරාධකරුවා කවුරුන්ද? නිශ්චය වශයෙන්ම අල්ලාන් (මෙවැනි)
අපරාධකාර සමූහයා සාප්‍ර මග ගමන් කරවන්නේ නැත.
145. 'මළ හෝ දුවන රුධිරය, (එසේත්) නැතිනම් උෟරාගේ මාංශ
(යනාදිය) අපවිත්‍ර දෙය හෙයින් එය හා අල්ලාන් නොවන්නක්
වෙනුවෙන් මරණ ලද පාපතර දෙය හැර (අනෙකක්) අනුභව
කරන්නන්ට එය අනුභව කිරීමට තහනම් කළ බවක් මා හට
'වගී' මගින් දන්වන ලද දෙයෙහි මම නොදුටුවෙමි. එහෙයින්
සීමාව නොඉක්මවන්නෙකුව හා පාප නොකරන්නෙකුව
කවුරුන් හෝ (තහනම් කර ඇති දෙය අනුභව කිරීමට)
බල කරනු ලැබුවහොත්, (එවිට ඔහු මත වරදක් නැත' යැයි
පවසන්න) නිශ්චය වශයෙන්ම ඔබගේ රබී සමා කරන්නාය,
පරම දයාබරයාය. 146. (මුහම්මද්! ඇඟිලි ඇත් වූ) නියපොතු
ඇත්තාවූ (සතුන්) සියල්ල යුදෙව්වන්ට (අනුභවයට) අප තහනම්
කර තිබුණෙමු. තවද ගව, එළු ආදියෙහි ඒ දෙකෙහිම තෙල් අප
ඔවුන් මත තහනම් කර තිබුණෙමු. ඒ දෙක තම පිටෙහි උසුලා
සිටින දෙයද නැතිනම් ඒ දෙකෙහි (උදරයේ) කුඩා බඩවැල්
උසුලා සිටින දෙයද නැතිනම් කටු සමග මිශ්‍ර වී තිබෙන දෙයද
හැර (අන් කොටස් ඔවුන් අනුභව නොකළ යුතු යැයිද) තහනම්
කර තිබුණෙමු. ඔවුන් පිටුපෑ නිසා ඔවුන්ට අප මෙලෙසින්
(අසීරු නීති මගින්) කුලී දුන්නෙමු. තවද නිශ්චය වශයෙන්ම
අප සත්‍යවාදීන් වෙමු.

147. ඉතින් (මෙයින් පසුවද) ඔවුන් ඔබව අසත්‍ය කළහොත්, 'ඔබගේ රබ් පුළුල් දයාව ඇත්තාය. (එනමුදු) වැරදි කළ සමූහයා වෙතින් ඔහුගේ උදහස නවතනුද නොලබන්නේය' යැයි (මුහම්මද්! ඔවුන්ට) කියනු. 148. 'අල්ලාහ් සිතා තිබුණහොත් අපද අපගේ පැරැණිනන්ද (අල්ලාහ්ට කිසිවක්) සම නොකර සිටින්නන්ව සිටිනු ඇත. (තවද අනුභව කළ හැකි) කිසිවක් අප (තහනම් යැයි) ඉවත් නොකර සිටිනුද ඇත' යැයි මුෂ්රිකවරු කියති. මොවුන්ට පෙර සිටියවුන් අපගේ හිංසනය රසවිදිනා තෙක් මෙලෙසින්ම (දුකයන්) අසත්‍ය කරමින් සිටියෝය. (එහෙයින් 'ඔබගේ මෙම ප්‍රකාශයට) ඔබ වෙත යම් ඥානාන්විත (සාධක)යක් තිබේද? (එසේ තිබුණහොත්) එය අපට පිට කර පෙන්වන්න. තවද අනුමාන කරන්නන් හැර (අන්) කිසිවෙකු නොවන ඔබ (වැන්නන්, හිස්) සිතැඟි හැර කිසිවක් අනුගමනය කරන්නේ නැත' යැයි (මුහම්මද්! ඔවුන්ට) කියනු.

149. (මිනිසුන් නිසි මග යැවීම හා නොයැවීමේ හේතු සඳහා වන) පූර්ණ සාධක ඇත්තේ අල්ලාහ්ටමය. එහෙයින් ඔහු සිතා තිබුණහොත් ඔබ සියල්ලන්වම නිශ්චය වශයෙන්ම ඔහු සාප්‍ර මාර්ගයෙහි ගමන් කරවා තිබෙනු ඇත' යැයිද (මුහම්මද්!) පවසනු. 150. (ඇතැම් දෙය තමන් මත ඔවුන්ම තහනම් කරමින්) 'නිශ්චය වශයෙන්ම මෙය තහනම් කර ඇත්තේ අල්ලාහ්මය යැයි සාක්ෂි කියනා ඔබගේ එවැනි සාක්ෂිකරුවන් ඔබ රැගෙන එන්න' යැයි (මුහම්මද්!) ඔබ පවසනු. ඔවුහුද (නොබියව බොරු) සාක්ෂි කියති නම් ඔබත් ඔවුන් සමග සාක්ෂි නොකියනු. තවද අපගේ වැකි අසත්‍ය කළවුන් අවසාන (දින)ය විශ්වාස නොකළ එවැන්නන්ගේ සිතැඟි ඔබ අනුගමනය නොකරනු. ඔවුන් සිය රබ්ට (නැමදීමෙහි අනෙකක්) සම කරන්නෝය. 151. (මුහම්මද්!) 'එනු! ඔබගේ රබ් ඔබට තහනම් කර ඇති දෙය මා ඔබට

පාරායනය කර පෙන්වමි. (ඒවා නම්) ඔහුට කිසිවක් ඔබ හවුල් නොකරනු. තවද දෙමව්පියන්ට උදව් කරනු. දරිද්‍ර බව නිසා ඔබගේ දරුවන් ඔබ ඝාතනය කර නොදමනු. ඔබට හා ඔවුන්ට අපම ආහාර දෙන්නෙමු. (එමෙන්ම) නිර්ලජ්ජී දෙයටද එළිපිට (කරන) දෙයටද රහසිගත දෙයටද ඔබ සමීප නොවනු. තවද නොමැරිය යුතු යැයි අල්ලාහ් තහනම් කර ඇති කිසිවෙකුට අයුක්තිසහගතව මරා දමනුද එපා. (අල්ලාහ්ගේ ආඥා සමහරක් වන) මෙය ඔබ වටහා ගනු පිණිස එමගින් ඔබට උපදෙස් කරන්නේය' (යැයි පවසනු)

152. (ඔබගේ භාරයේ ඇති) අනාථයින්ගේ වස්තුව ඔවුන් නිසි වයසට පත් වන තෙක් යුක්තිසහගතව මිස සමීප නොවන්න. කිරුම්, මිණුම් සාධාරණව ඉටු කරන්න. කිසි කෙනෙකුට ඔහුට හැකි දෙය හැර අප පවරන්නේ නැත. ඔබ කථා කළේ නම් (අයුක්තියට ලක්වුවන්) ඥාතියෙකු වුවද යුක්තියම පවසන්න. ඔබ අල්ලාහ් සමග කර ගත් ගිවිසුම පරිපූර්ණව ඉටු කරන්න. මෙය ඔබ මෙනෙහි කර ගැනීම සඳහා එමගින් එය ඔහු ඔබට උපදෙස් කරන්නේය.

153. නිශ්චය වශයෙන්ම මෙය මාගේ සෘජු මග හෙයින් ඔබ එය අනුගමනය කර ඔහුගේ මාර්ගයෙන් ඔබ ඉවත් කරනු ඇති බැවින් (අන්) මාර්ග අනුගමනය නොකරන්න. ඔබ බියබැතියන් වීම සඳහා ඔහු ඔබට මෙය උපදෙස් කරන්නේය. 154. පසුව යහකියා කළවුන් මත (අපගේ භාග්‍යය) පූර්ණ කිරීමක් ලෙසින්ද සෑම කරුණක්ම පැහැදිලිව හා සෘජු මග පෙන්වන්නක් හා දයාවක් ලෙසින්ද මුසාට අපි පුස්තකය දුන්නෙමු. (එවිට) තම රබ්ගේ හමුව ඔවුන් විශ්වාස කරන්නන් විය හැකිය.

155. (මිනිසුනි!) මෙයද අප පහළ කර ඇති ආශීර්වදිත පුස්තකයකි. එහෙයින් ඔබ මෙය පිළිපදින්න. තවද ඔබ

ආශීර්වාද කරනු ලැබීම පිණිස (ඔහුට) බියබැති වන්න. 156. (පිළිම වැදුම්කරුවනි!) 'අපට පෙර පුස්තකය පහළ කරන ලද්දේ (කිතුනු හා යුදෙව්) දෙපිරිස මතය. අපි එය කියවීමට නොහැකි වූයෙමු' යැයි ඔබ නොකියනු පිණිසද, 157. නැතිනම් නිශ්චය වශයෙන්ම අපි අප මත පුස්තකය පහළ කරනු ලැබ තිබුණේ නම් ඔවුන්ට වඩා අපට යහමඟ ලැබුවත් වන්නට තිබුණි, යැයි ඔබ නොපැවසීම සඳහාද, දැන් ඔබ රබ්ගෙන් ඔබ වෙත පැහැදිලි සාධකද යහමඟද ආශීර්වාදයද පැමිණ ඇත. එහෙයින් කවුරුත් අල්ලාහ්ගේ වැකි අසත්‍ය කර එයින් ඉවත් වන්නේද ඔහුට වඩා අපරාධකරුවෙකු කවුරුන්ද? අපගේ වැකිවලින් ඉවත්වන්නන්ට, ඔවුන් ඉවත් වී සිටි නිසා අපි දරුණු හිංසනය කුලියක් ලෙසින් දෙන්නෙමු. 158. මලාඉකාවරුන් ඔවුන් වෙත පැමිණීම හෝ නැතිනම් ඔබගේ රබ් පැමිණීමද (එසේත් නැතිනම්) ඔබගේ රබ්ගේ සාධකවලින් ඇතැමක් පැමිණීම හැර (අන් දෙයක්) ඔවුන් බලාපොරොත්තු වන්නේද? ඔබගේ රබ්ගේ අතැම් සාධක පැමිණෙන (එම) දිනයෙහි එයට පෙර විශ්වාස නොකළවුන් හෝ (විශ්වාස කළ නමුත්) ඔහුගේ විශ්වාසයෙහි කිසිදු යහකියාවක් උපයා නොගත් කිසිවෙකුට එය එදින කරනා විශ්වාසය එල නොදෙයි. (මුහම්මද්!) 'එහෙයින් ඔබ මඟ බලා සිටින්නන් වන්න. නිශ්චය වශයෙන්ම අපද මඟ බලා සිටින්නන් වෙමු' යැයි ඔබ පවසන්න. 159. නිශ්චය වශයෙන්ම තම ධර්මය බෙද බොහෝ කොටස් බවට කවුරුත් පත් වූවේද, (ඔවුන්ගේ) කිසි කරුණක ඔබ ඔවුන්ගෙන් (කෙනෙකුව) නැත. ඔවුන්ගේ කරුණු අල්ලාහ් වෙතමය. පසුව ඔවුන් කරමින් සිටි දෙය ඔවුන්ට ඔහු දන්වන්නේය.

160. කිසියම් කෙනෙකු එක් යහකියාවක් කරන්නේද ඔහුට එය මෙන් දස ගුණයකි. තවද කිසියම් කෙනෙකු පවක්

කරන්නේද ඔහුට එය මෙන් හැර (එයට අධිකව) කුලියක් දෙනු ලබන්නේ නැත. ඔවුහු අපරාධ කරනු නොලබති. 161 (මුහම්මද්!) 'නිශ්චය වශයෙන්ම මගේ රබ් මා සෘජු මගෙහි ගමන් කරවා ඇත. තවද මෙය (කිසිවිටෙක) මුෂ්රික් කෙනෙකු ව නොසිටී ඉබ්‍රාහිම්ගේ ස්ථිර පිළිවෙතයි' යැයි ඔබ (ඔවුන්ට) කියනු.

162. තවද 'මාගේ නැමදීමද, මගේ (සතුන්) කැපකිරීම හා මාගේ ජීවිතය මෙන්ම මාගේ මරණයද, විශ්වයේ රබ් අල්ලාහ් වෙනුවෙන්මය' යැයිද කියනු. 163. 'ඔහුට හවුල්කරුවෙක් නැත. මෙමගින්ම මම අණ කරනු ලැබුවෙමි. තවද මුස්ලිම්වරුන්ගෙන් මම පළමුවන්නා වෙමි' (යැයිද කියනු) 164. 'අල්ලාහ් නොවන්නක්වද රබ් ලෙසින් මා සොයනුයේ? ඔහු සෑම දෙයටම රබ්ය.' යැයි (මුහම්මද්!) කියනු. පාප කරන සෑම කෙනෙකුම (එයින්) තමන්ට අනිෂ්ට විපාක ලෙසින් මිස (එය) උපයන්නේ නැත. තවද (පාපය) උසුලන්නා (ආත්මයක්) තවෙකක බරක් නොඋසුලයි. (මරණයෙන්) පසු ඔබ සියල්ලන්ම ඔබගේ රබ් වෙතම ආපසු යා යුතුව ඇත. එවිට කුමක ඔබ පටහැනි වෙමින් සිටියේද එය ඔහු ඔබට දන්වනු ඇත. 165. (පෘතුවියෙහි ඔබව ඔහුගේ) නියෝජිතයන් බවට පත් කළේ ඔහුය. ඔහු ඔබට දී ඇති දෙයෙහි ඔබව පරීක්ෂා කරනු පිණිස ඔබගෙන් ඇතැමෙකු ව තවත් ඇතැමෙකුට වඩා තත්ත්වයෙන් උසස් කර ඇත්තේය. (ඔ මුහම්මද්!) නිශ්චය වශයෙන්ම ඔහු දඬුවම් කිරීමෙහි ඉතා කඩිනමිය. තවද නිශ්චය වශයෙන්ම ඔහු සමාකරන්නාය, දයාබරයාය.

7. අල් අරාග් - උච්චස්ථාන (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාග් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අලීග් ලාමි මීම් සාද්.
2. (මුහම්මද්! මෙය) ඔබ මත පහළ කරන ලද පුස්තකයයි. මෙය නිසා ඔබගේ ළයෙහි කිසි කැළඹීමක් නොතිබේවා. මෙමගින් ඔබට අවවාද කිරීමටද විශ්වාසිකයින්ට එක් උපදෙසක්වද (මෙය පහළ කරනු ලැබ ඇත). 3. (මිනිසුනි!) ඔබ වෙනුවෙන් ඔබගේ රබ් වෙතින් පහළ කරන ලද දෙය පිළිපදින්න. ඔහු හැර අන් රැකවලුන්ව ඔබ පිළි නොපදින්න. මෙමගින් ඔබ උපදෙස් ලබා ගන්නේ ඉතා ස්වල්පයකි. 4. තවද (අප) බොහෝ නගර අපි විනාශ කළෙමු. එක රැයකින් නැතිනම් ඔවුන් දහවලෙහි නිද සිටියදී අපගේ හිංසනය එයට පැමිණියේය. 5. අපගේ හිංසනය ඔවුන් වෙත පැමිණි විට 'නිශ්චය වශයෙන්ම අප අපරාධ කරන්නන් වුණෙමු' යැයි ඔවුන් පැවසීම හැර අන් කිසිවක් ඔවුන්ගේ විලාපව නොතිබුණේය. 6. එහෙයින් කවුරුන් වෙත (අපගේ) දූතයින් යවනු ලැබුවෝද ඔවුන්ගෙන් විමසන්නෙමු. තවද නිශ්චය වශයෙන්ම දූතයින්ගෙන්ද අප විමසන්නෙමු. 7. (අපි) හොදින් දන්නා පරිදි ඔවුන්ට කියා පාන්නෙමු. තවද අපි වසන් වී සිටින්නන්ව නොසිටියෙමු. 8. තවද එදිනයෙහි (හොද නරක තරාදියෙහි තබා) කිරීම සිකුරැය. එවිට කවරෙකුගේ (යහක්‍රියා තැටියේ) බර බරින් පහත්වන්නේද, ඔවුන් නිශ්චය වශයෙන්ම ජයග්‍රාහකයින් වෙති. 9. තවද කවරෙකුගේ (යහක්‍රියා තැටියේ) බර සැහැල්ලු වන්නේද, ඔවුන් අපගේ වැකි (ප්‍රතිකෂේපය මගින්) අපරාධ කරමින් සිටි නිසා ඔවුහු තමාටම අලාභ කළවුන් වෙති.

10. (මිනිසුනි!) තවද ස්ථිර වශයෙන්ම අපි ඔබ (සියළු පහසුකම් සමඟ) පොළොවෙහි ජීවත් කරවූයෙමු. එහි ඔබට ජීවිතයට අවශ්‍ය දෙය අපි පත් කළෙමු. (එනමුත්) ඔබ කෘතඥ වන්නේ ඉතා ස්වල්පයකි. 11. තවද අපි නිශ්චය වශයෙන්ම ඔබ මවා පසුව ඔබගේ ස්වරූපය සකසා එයින් පසුව 'ආදම්ට සිරස පහත් කරන්න' යැයි මලාඉකාවරුන්ට කීවෙමු. එවිට ඉබ්ලීස් හැර (අන් සියල්ලෝම) සිරස පහත් කළෝය. ඔහු සිරස පහත් කළවුන්ගෙන් සිටියේ නැත. 12. (එවිට අල්ලාහ්) 'මා නුඹට අණ කළ විට සිරස පහත් කිරීමෙන් නුඹව වැළකුවේ කුමක්ද?' ඇසුවේය. එයට 'මා ඔහුට වඩා උසස්ය. (මන්ද යත්) මාව ඔබ ගින්නෙන් මැවූවෙහිය (නමුත්) ඔහුව පසෙන් මැවූවෙහිය' යැයි ඔහු කීවේය. 13. 'මෙහි උඩඟු වීමට නුඹට කිසිදු සුදුසුකමක් නැති හෙයින් නුඹ මෙයින් බැස ගනු' තවද නුඹ (මෙයින්) පිට වෙනු. ඇත්තෙන්ම නුඹ නීවයන්ගෙන් කෙනෙකි' යැයි ඔහු කීවේය. 14. (එයට ඉබ්ලීස් වන) ඔහු (මළුවත් නැවත) නැගිටවනු ලබන දිනය තෙක් මට කල් දෙනු මැනව්' යැයි කීවේය. 15. (එයට අල්ලාහ්) 'නිශ්චය වශයෙන්ම නුඹ කල්දෙනු ලැබුවන්ගෙන් සිටින්නෙහිය' යැයි කීවේය. 16. 'ඔබ මාව මග වරදා ගත්තෙකු කළ නිසා (එයට හේතු වූ ආදම්ගේ දරුවන්) ඔබගේ සෘජු මාර්ගයේ (ගමන් කරන්නට ඉඩ නොදී) ඔවුන් වෙනුවෙන් නිශ්චය වශයෙන්ම මම (සත්‍යයේ මග හරස් කර) වාඩි වන්නෙමි' යැයි ඔහු කීය. 17. 'පසුව ඔවුන්ගේ ඉදිරිපසින්ද ඔවුන්ගේ පසුපසින්ද ඔවුන්ගේ දකුණු පසින්ද ඔවුන්ගේ වම් පසින්ද ඔවුන් වෙත මම පැමිණෙමින් සිටින්නෙමි. තවද ඔවුන්ගෙන් වැඩිදෙනෙකුව ඔබට කෘතඥ වන්නන් ලෙසින් ඔබ නොදකිනු ඇත' (යැයිද ඉබ්ලීස් කීවේය) 18. 'නින්ද කරනු ලැබුවෙකු ලෙසින් හා එළවා දමනු ලැබුවෙකු ලෙසින් නුඹ මෙයින් පිටවෙනු. නිශ්චය වශයෙන්ම

(මිනිසුන් වන) ඔවුන් අතුරින් හා (ජීන්වරුන් වන ඔබ අතුරින්) නුඹව අනුගමනය කළවුන් සියල්ලන්ගෙන්ද නිශ්චය වශයෙන්ම මම නිරය පුරවන්නෙමි' යැයි (එයට අල්ලාහ් වන) ඔහු පැවසීය.

19. තවද 'ආදම්! ඔබ හා ඔබගේ සහකාරියද (මෙම) සවර්ගයෙහි වාසය කරන්න. පසුව ඔබ සිතන (පතන) සෑම තැනින්ම අනුභව කරන්න. තවද මෙම වෘක්ෂයට සමීප නොවන්න. (එසේ කළහොත්) ඔබ දෙදෙනා අපරාධකරුවන් වනු ඇත' (යැයි අල්ලාහ් ආදම්ට පැවසීය). 20. පසුව වසන් කර තිබුණු ඔවුන්ගේ මර්මස්ථාන ඔවුන්ට පිට කරනු පිණිස සාතාන් (ඔවුන් සිතෙහි) කුතුහලයක් ඇති කළේය. 'එම වෘක්ෂයෙන්' ඔබ අනුභව කළහොත් ඔබ දෙදෙන මලාඉකාවරුන් වන්නේය. (එසේත්) නැතිනම් සද්කල් (ස්වර්ගයේ) සිටින්නන් අතරින් (ඔබද) වන්නෙහිය යන කරුණ හැරෙන්නට (අන් කිසි හේතුවක් නිසා) ඔබගේ රබ් එම වෘක්ෂයෙන් ඔබ දෙදෙන වැළැක්වූයේ නැත' යැයි (සාතාන්) කීවේය. 21. (තවද) 'ඔබ දෙදෙනට (යහපත පතා) උපදෙස් කරන්නන්ගෙන් (කෙනෙකුවම) මම සිටින්නෙමි' යැයි (ඉබ්ලීස් වන ඔහු) ඔවුන් දෙදෙනට සහතිකද කළේය.

22. (එයිනික්බිති) එම දෙදෙන මුළා කර (ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගේ තත්ත්වයෙන් ඔවුන්) පහළට බැස්සවූයේය. එහෙයින් ඔවුන් දෙදෙනා එම වෘක්ෂයෙන් අනුභව කළ හෙයින් ඔවුන්ගේ මර්මස්ථාන ඔවුන්ට පිට විය. (පසුව) ඔවුන් එම ස්වර්ගයේ කොළවලින් තමන්ව වසන් කර ගන්නටද වූහ. තවද එම දෙදෙනගේ රබ් ඔවුන් දෙදෙන කැඳවා 'මෙම වෘක්ෂයෙන් ඔබ දෙදෙන මා තහනම් නොකළෙමිද? (තවද) සාතාන් ඔබගේ ප්‍රකට සතුරෙකි යැයිද මා ඔබට නොකීවෙමිද?' (යැයි ඔවුන්ගෙන් ඇසුවේය) 23. (එයට) 'අපගේ රබ්! අපට අපිම අපරාධ කර ගත්තෙමු. ඔබ අප සමා කර ආශීර්වාද නොකළේ නම් නිශ්චය

වශයෙන්ම අපි අලාහයට පත් වූවන් වන්නෙමු' යැයි ඔවුහු (දෙදෙන කන්නලව් කරමින්) කීවෝය. 24. (එයට අල්ලාහ්) 'ඔබ මෙයින් බැස ගනු. ඔබගෙන් ඇතැමෙකුට ඇතැමෙක් සතුරන් වනු ඇත. පෙළොවෙහි ඔබට නිවහනක්ද එහි මද කලක සැප විඳීමද ඇත' යැයි ඔහු පැවසුවේය. 25. (තවද) 'එහිම ඔබ ජීවත්වනුද මරණයට පත්වනුද (පසුව අවසාන දිනයෙහි) එහි සිට ඔබ (නැවත පණ දෙනු ලැබ සොහොන්වලින්) පිට කරනුද ලබන්නෝය' යැයිද පැවසුවේය.

26. ආදම්ගේ දරුවනි! ඔබගේ විලි වසා ගන්නා වස්ත්‍ර හා අලංකාරය නිශ්චය වශයෙන්ම අප ඔබට පහළ කර ඇත්තෙමු. තවද (පාපයන් තුරන් කළ හැකි) බියබැති බවේ වස්ත්‍රය එයයි එයම ඉතාම උසස් (වස්ත්‍රය) යැයි ඔහු කීවේය. මෙය අල්ලාහ්ගේ සාධක අතුරින් ඇත. (මෙමගින්) ඔවුන් මෙනෙහි කරන්නන් විය හැකිය. 27. ආදම්ගේ දරුවනි! ඔබගේ (ආදිතම) දෙමව්පියන්ව ඔවුන් දෙදෙනගේ විලිය ඔවුන් දෙදෙනට පෙන්වනු පිණිස ඔවුන්ගේ වස්ත්‍ර ඔවුන් වෙතින් ඉවත් කර, ස්වර්ගයෙන් පිට කළාක් මෙන් ඔබවද ඔහු පරීක්ෂණයට ලක් නොකරත්වා. නිශ්චය වශයෙන්ම ඔහුද ඔහුගේ රැඳ ඔවුන්ව ඔබ නොදකින සේ (සැඟවී) සිට ඔබව (මඟ වරදවීමට මාන) බලමින් සිටියි. නිශ්චය වශයෙන්ම විශ්වාස නොකරනවුන්ට අපි එම සාතාන්වරුන්ව ප්‍රිය මනාපයන් කර ඇත්තෙමු.

28. තවද (දුෂ්ටයින් වන) ඔවුන් යම් කිසි නිර්ලජ්ජී ක්‍රියාවක් කළහොත් (එයට හේතු වශයෙන්) 'අපගේ පැරැණිත්ව අප දුටුවේ මෙය(වැනි ක්‍රියා) මතය. අල්ලාහ් අපට නියම කර ඇත්තේද මෙමගින්' යැයි ඔවුහු පවසති. (එයට පිළිතුරු ලෙසින්) 'නිශ්චය වශයෙන්ම අල්ලාහ් නිර්ලජ්ජී ක්‍රියා මගින් නියම නොකරයි. අල්ලාහ් පිළිබඳ ඔබ නොදන්නා දෙය (අසත්‍යයෙන්)

ඔබ කියන්නෙහිදැ! යි (මුහම්මද්!) ඔවුන්ට කියනු. 29. 'මාගේ රබ් යුක්තියම නියම කර ඇත්තේය. සෑම නැමදීමේ තැනකම ඔබ ඔබගේ මුහුණු (ඔහු දෙසට) පිහිටුවන්න. ඔබ ඔහුටම නැමදුම් නිර්මල කළවුන් ලෙසින් ඔහුවම කන්නලව් කරන්න. ඔහු ඔබ (හිස් බවේ සිට) ආරම්භ කළා සේම (මරණයෙන් පසු නැවතත් පණ දෙනු ලැබ) ඔහු වෙතම ඔබ ළඟා වන්නෝය' යැයි (මුහම්මද්!) කියනු. 30. (ඔබෙන්) එක් කොටසකට සෘජු මඟ පෙන්වූ අතර (ඔබගෙන් තවත්) එක් කොටසකට ඔවුන් මත වැරදි මඟ ස්ථිර විය. නිශ්චය වශයෙන්ම ඔවුන් අල්ලාහ් නොව සාතාත්ව සිය රැකවලුන් ලෙසින් (පත් කර) ගත් අතර නිශ්චය වශයෙන්ම තමන් සෘජු මඟ ලැබුවන් යැයි සිත(මින් සිටි)ති.

31. ආදම්ගේ දරුවනි! සෑම මස්ජිදයක(ට පැමිණෙන විට)ම ඔබගේ අලංකාර(ම දෙ)ය (පැළඳ) ගන්න. තවද (අල්ලාහ් ඔබට අනුමත කර ඇති දෙය නොමසුරුව) අනුභව කරන්න, පානය කරන්න. (නමුත්) නාස්ති නොකරන්න. මන්දයත් නිශ්චය වශයෙන්ම අල්ලාහ් නාස්ති කරන්නන්ව ප්‍රිය කරන්නේ නැත.

32. (මුහම්මද්!) අල්ලාහ් තම ගැත්තන්ට පිට කර ඇති අලංකාරයද, ආභාරවලින් හොඳ දෙයද තහනම් කළවුන් කවුරුන්ද?' යැයි අසනු. එය මොලොව ජීවිතයේ විශ්වාසිකයින්ට (හිමි)ය. එලොව දිනයෙහි (මෙයට වඩා විශිෂ්ට දෙය) ඔවුන් සඳහා පමණක්ම (තිබෙනු ඇත) යැයි කියනු. දූත ගන්නා සමූහයාට (අපගේ) වැකි මෙසේ පැහැදිලි කරන්නෙමු.

33. 'මාගේ රබ් තහනම් කර ඇත්තේ නිර්ලජ්ජි ක්‍රියාවෙහි එළිපිට (කරන) හා සැඟවුණු දෙයද, (අනෙකුත්) පාපයන්ද, අයුක්තිසහගතව සීමාව ඉක්මවීමද එය සඳහා කිසිදු සාධකයක් ඔහු පහළ කර නොතිබෙන කළ අල්ලාහ්ට ඔබ (අනෙකක්)

හවුල් කිරීමද තවද ඔබ නොදන්නා දෙය අල්ලාහ් මත (අසත්‍ය ලෙසින්) ප්‍රකාශ කිරීම යනාදියයි' යැයි (මුහම්මද්!) ඔබ කියනු.

34. සෑම සමූහයකටම නියමිත හෝරාවක් ඇත. එහෙයින් ඔවුන්ගේ හෝරාව පැමිණියහොත් එක් නිමේෂයක් හෝ ඔවුන් (මෙලොවින් තුරන් වීමට) ප්‍රමාද නොවෙති. ඉස්සරද නොවෙති.

35. ආදම්ගේ දරුවනි! ඔබ අතරින්ම නිශ්චය වශයෙන්ම ඔබ වෙත දූතයන් පැමිණ මාගේ වැකි විස්තර කර පෙන්වන විට කවුරුත් බියබැති වී (තමන්ව) නිවැරදි කර ගන්නෝද ඔවුන්ට කිසිදු බියක් නැත. ඔවුහු දුකටද පත් නොවන්නෝය.

36. තවද අපගේ වැකි අසත්‍ය කර එය (පිළිගැනීම අත්හැර) උඩඟුද වූවන් නිරයේ වැසියන්ය. ඔවුන් එහි සදකල් රැඳෙන්නන්ය.

37. අල්ලාහ් මත අසත්‍යය ගොතා කියන්නාට වඩා, නැතිනම් ඔහුගේ වැකි අසත්‍ය කරන්නාට වඩා අපරාධකරුවා කවුරුන්ද? එවැන්නන්ට (ඉරණමෙන්) ලියන ලද (සියළු ලෝකික) දෙයින් ඔවුන්ගේ ලැබීම ඔවුන්ට (කිසි අඩුවක් නොමැතිවම) ලැබෙනු ඇත. (පසුව) අවසාන වශයෙන් අපගේ (සුර) දූතයින් ඔවුන් වෙත පැමිණ ඔවුන්(ගේ ප්‍රාණය) අත්පත් කරන විට, 'අල්ලාහ් හැර ඔබ අමතමින් සිටියවුන් (දැන්) කොහිද?' යි ඔවුන් අසනු ඇත. (එයට) ඔවුන් '(ඔවුන් සියල්ල) අප වෙතින් අතුරුදහන් වී ගොසින්ය' යැයි පවසා, තමන් නිශ්චය වශයෙන්ම (සත්‍යය) ප්‍රතිකේෂ කරන්නන්ව සිටියේය යැයි තමුන්ට එරෙහිවම සාක්ෂි කියනු ඇත.

38. (එයට) 'ජින්නවරුන්ගෙන්ද මනුෂ්‍යයන්ගෙන්ද ඔබට පෙර ගිය සමූහයා සමග ඔබද එක් වී (නිරයේ) ගින්නට ප්‍රවිශ්ට වනු' යැයි (අල්ලාහ් ඔවුන් අමතා) කියනු ඇත. ඔවුන්ගෙන් සියළු පිරිස් (නිරයට) ඇතුල් වන සෑම විටම පෙර ගියවුන්ට ශාප කරයි. අවසන් වශයෙන් ඔවුන් සියල්ලම නිරයට ඇතුල් වූ පසු

(ඔවුන්ගෙන්) පසු වූවෝ පෙරවූවන් පිළිබඳ (අවලාද කියමින්) 'අපගේ රබ්! අපව මඟවැරදුවේ මොවුන් බැවින් ඔවුන්ට (අපට වඩා) නිරයෙහි දෙගුණයක් හිසංනය දෙනු මැනවි' යැයි කියති. එයට ඔහු 'ඔබගෙන් සියල්ලෝටම දෙගුණයක් (හිංසනය) ඇත. නමුත් (ඒ ඇයිදැයි) ඔබ නොදන්නනුය' යැයි පවසනු ඇත. 39. ඔවුන්ගෙන් ඉස්සර වූවන් ඔවුන්ගෙන් පසු වූවන් වෙත, 'අපට වඩා ඔබට කිසිදු විශේෂයක් නැත. එහෙයින් ඔබ උපයා ගත් ක්‍රියා හේතුවෙන් (ඔබද) හිංසනය රස විඳින්න' යැයි කියයි.

40. තවද අපගේ වැකි අසත්‍ය කර, එය (පිළිගැනීම) අත් හැර උඩගු වූවන්ට ද අහසෙහි (ඇති භාග්‍යයේ) ද්වාර විවෘත කරනු නොලැබේ. තවද ඉඳිකටුවක සිදුර තුලින් ඔටුවා ඇතුල් වන තෙක් ඔවුන් ස්වර්ගයටද ඇතුල් නොවෙති. තවද වැරදිකරුවන්ට අප කුලී දෙන්නේ මෙලෙසිනි. 41. ඔවුන්ට නිරයේ (හින්නෙන් වූ) පලස්ද ඔවුන්ට ඉහළින් (එවැනිම වූ) පොරවනද ඇත. තවද අපරාධකරුවන්ට අප කුලී දෙන්නේ මෙලෙසිනි. 42. තවද විශ්වාස කර යහකියා කළවුන් ස්වර්ගයේ වැසියන් වේ. (ඔවුන් ඇතුළු) කිසි කෙනෙකුට අප ඔහුගේ හැකියාව අනුව මිස පීඩාවට පත් නොකරන්නෙමු. (ස්වර්ගයේ වැසියන් වන) ඔවුන් එහි සදකල් රැඳෙන්නන්ය. 43. තවද ඔවුන්ගේ සිත්වලින් අපි ද්වේෂය ඉවත් කරන්නෙමු. (ස්වර්ගයේ) ඔවුන්ට පහළින් ගංගා ගලා බසිමින් තිබෙනු ඇත. තවද ඔවුන්, 'මෙය (අත් කර ගැනීම)ට අයත් සෘජු මඟෙහි අප යැවූ අල්ලාන්ටමය සියළු ප්‍රශංසා. අල්ලාන් අපව සෘජු මඟෙහි යැවූවේ නැති නම් නිශ්චය වශයෙන්ම අප සෘජු මඟ ලැබුවන් නොවන්නෙමු. අපගේ රබ්ගේ දූතයෝ (නිසැකයෙන්) සත්‍යයම අප වෙත රැගෙන ආවෝය' යැයි කියති. ඔබ (ලොවෙහි) කරමින් සිටී (යහපත්) දෙය කරන

කොට ස්වර්ගයට ඔබ උරුමක්කාරයින් කරනු ලැබ ඇත්තෝය’ යැයි ඔවුහු හඬ ගා (කිය)නු ලබති.

44. තවද (එදින) ස්වර්ගයේ වැසියෝ නිරයේ වැසියෝ අමතා, ‘අපගේ රබ් අපට පොරොන්දු වූ දෙය ඇත්තෙන්ම අප ලබා ගතිමු. ඔබද ඔබගේ රබ් ඔබට පොරොන්දු වූ දෙය සත්‍යය ලෙසින්ම ලබා ගත්තෙහිද?’ යි (හඬ නගා) අසති. (එයට) ඔවුහු ‘ඔව්’ යැයි පවසති. එවිට ඔවුන් අතර එක් දන්වන්නෙක්, ‘නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගේ ශාපය අපරාධකරුවන් මත ඇති වේවා!’ යැයි දන්වනු ඇත. 45. අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්) වළකමින් හා තවද එය ඇද කරන්නට (මං) සෙවූවන් මොවුන්ය. තවද ඔවුන් අවසාන (දින)ය ප්‍රතිකෂේප කරන්නන්ය.

46. (ස්වර්ගයේ හා නිරයේ වැසියන් වන) එම දෙදෙනා අතර එක් කඩකුරාවක් තිබෙනු ඇත. (එහි) උච්චස්ථානයේ මිනිසුන් සමහරෙක් සිටිනු ඇත. ඔවුන් (ස්වර්ගයේ හා නිරයේ වැසියන්ව) ඔවුනොවුන්ගේ සලකුණුවලින්ම ඇදින ගනියි. තවද ඔවුහු ස්වර්ගයේ වැසියන් අමතා, ‘(අල්ලාහ්ගේ) ශාන්තිය ඔබ මත ඇති වේවා!’ යැයි හඬ නගා පවසති. (නමුත්) තවමත් ස්වර්ගයට ඇතුල් නොවූ (උච්චස්ථානයේ සිටින) මොවුහු (එහි) ඇතුල්වීම උදක් පහමින් සිටිති. 47. තවද මොවුන්ගේ දසුන් නිරයේ වැසියන් වෙත හරවනු ලැබුවහොත්, (ඔවුන් විදිනා හිංසනය දූක තැති ගැනී) ‘අපගේ රබ්! එම අපරාධකාර සමූහයා සමග අපවද එක් නොකරනු මැන’ යැයි (බැගෑපත්ව) පවසති. 48. උච්චස්ථානයේ සිටින්නන් ඇතැම් මිනිසුන්ව ඔවුන්ගේ සලකුණුවලින්ම හැදින, (එවැන්නවුන්ව) අමතා, ‘ඔබගේ රැල හා ඔබ, ආඩම්බර වෙමින් සිටීම ඔබව කිසිවකින් වුවමනා නැත්තෙකු නොකළේය (නොවේද!)’ යි කියයි. 49. ‘(විශ්වාසිකයින් වන) ඔවුන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය

(කිසිසේත්) නොලැබෙන්නේය යැයි ඔබ දිවුරුවන් නොවේද මොවුන්?' (යැයිද ඔවුහු කියති). 'ඔබ ස්වර්ගයට ඇතුල් වන්නන් වන්න. ඔබට කිසි බියක් නැත. තවද ඔබ දුකට පත් වන්නේද නැත' (යැයි ඔවුන්ට කියනු ලැබ ඇත යැයිද පවසති)

50. පසුව නිරයේ වැසියෝ ස්වර්ගයේ වැසියන් අමතා, 'ජලයෙන් (බිඳක්) හෝ අල්ලාහ් ඔබට ආහාර වශයෙන් දී ඇති දෙයින් (මදක්) අප වෙත හලන්න' යැයි (බැගෑපත්ව) අසති. (එයට) ඔවුහු 'නිශ්චය වශයෙන්ම අල්ලාහ් (ඔබ වැනි) ප්‍රතිකෂේප කරන්නන්ට මේ කරුණු දෙකම තහනම් කර දැමීමේය' යැයි කියති. 51. (මෙසේ කියනු ලබන) මොවුන් කෙබන්දන්ද යත් ඔවුහු සිය ධර්මය නිෂ්ඵල කෙළියක් ලෙසින් ගත් (හා) මෙලොව ජීවිතය මුළා කරනු ලැබුවන් වෙති. 'එහෙයින් ඔවුන්ගේ මෙදිනයේ හමුව ඔවුන් අමතක කර අපගේ වැකි ඔවුන් ප්‍රතිකෂේප කරමින් සිටියා සේම අද දින අපි ඔවුන්ව අමතක කර දමන්නෙමු' (යැයි අල්ලාහ් ප්‍රකාශ කරනු ඇත).

52. විශ්වාස කරන සමූහයාට සෘජු මගක්ව හා ආශීර්වායක්වද, එහි සෑම දෙයක්ම අපගේ ඥානය අනුව විස්තර කර ඇත්තාවූද එක් පුස්තකයක් නිශ්චය වශයෙන්ම අපි ඔවුන්ට ගෙන ආවෙමු. 53. (අනතුරු අඟවනු ලැබූ) එහි අවසානය (ඇති වීම) හැර (අන් කිසිවක්) මොවුන් බලාපොරොත්තු වන්නෝද? එහි අවසානය එන දිනයෙ හි මෙයට පෙර එය අමතක කරමින් සිටියවුන්, 'නිශ්චය වශයෙන්ම අපගේ රබ්ගේ දුකයින් (අප වෙත) සත්‍යය රැගෙන පැමිණියහ. (අද දින) අප වෙනුවෙන් මැදිහත් වන්නන් කවුරුන් හෝ සිටිත්ද? එසේ නම් ඔවුන් අප වෙනුවෙන් මැදිහත් වෙත්වා! නැතිනම් අපි (ආපසු ලොවට) හරවනු ලබන්නෙමුද? (එසේ වුවහොත් පෙර) අපි කරමින් සිටි (වැරදි) දෙය නොවන (යහපත්) දෙය කරන්නෙමු' යැයි

කියති. ස්ථිර වශයෙන්ම මොවුහු තමන්ටම අලාහය ඇති කර ගත්තවුන් වෙති. තවද මොවුන් උපකල්පනය කරමින් සිටි දෑද ඔවුන් වෙතින් අතුරුදහන් වී ඇත.

54. නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් අහස හා පොළොව දින සයකින් මවා පසුව අර්ෂ් (නම් ඔහුගේ සිහසුන) මත ඉහළ නැගී එම අල්ලාහ්මය. ඔහු රාත්‍රියෙන් දහවල වසන්තේය. එය තීව්‍ර ලෙසින් අනුගමනය කරයි. තවද ඉරුද, සඳුද, තරුද තම ආඥාවට යටත් කරන ලදුව (ඔහු මැවූවේය). මැවීම හා අණ කිරීම ඔහුටම හිමිය යැයි දැන ගන්න. විශ්වයේ රබ් වන අල්ලාහ් තේජාන්විතයාය. 55. (එහෙයින් විශ්වාසිකයින්!) ඔබගේ රබ්ව යටහත්වද සැහැල්ලුවද ඔබ අම(තා ඔබගේ අවශ්‍යතාවයන් ඉල්ල) න්න. නිශ්චය වශයෙන්ම ඔහු සීමාව ඉක්මවන්නන් ප්‍රිය කරන්නේ නැත. 56. (මිනිසුන්!) පොළොව, එය විනයානුකූල වූ පසු එහි කලබල නොකරන්න. බියෙන්ද ආශාවෙන්ද ඔහුව කැඳවන්න. ඇත්තෙන්ම අල්ලාහ්ගේ ආශීර්වාදය යහකියා කරන්නන්ට සමීපය.

57. තවද ඔහු කෙබන්දෙක්දයත්, ආශීර්වාදයට පෙර සුබාරංචියක් ලෙස සුළඟ ඔහු යවන්නේය. අවසානයෙහි එය සන වළාකුල් උසුලා පැමිණී විට අපි මිය ගිය නගරයක් සමීපයෙන් එය ගෙන යන්නෙමු. පසුව එය මගින් අපි ජලය පහළ කරන්නෙමු. පසුව එමගින් සියළු වර්ගයේ තුරුගෙඩි පිට කරන්නෙමු. (මෙසේම) මළවුන්ව (ප්‍රාණය දී සොහොනෙන්) අප පිට කරන්නෙමු. (මෙමගින්) ඔබ උපදෙස් ලබා ගත හැකිය. 58. සරු බිම එහි රබ්ගේ අනුමැතිය මගින් එහි පැළෑටි පිට කරයි. තවද නිසරු (බිම) මද වශයෙන් හැර පිට කරන්නේ නැත. මෙසේ කෘතඥ වන සමූහයාට සාධක අප විවිධාකාරව විස්තර කරන්නෙමු.

59. සථීර වශයෙන්ම නූත්ව ඔහුගේ සමූහයා වෙත අප යැවූවෙමු. එවිට ඔහු 'මාගේ සමූහයෙනි! ඔබ අල්ලාහ්ව නමදින්න. ඔහු හැර (අන්) දෙවියෙකු ඔබට නැත. (ඔබ ප්‍රතිකේෂ්ප කළේ නම්) නිශ්චය වශයෙන්ම දූවැන්න දිනයේ දඬුවම ඔබ මත (ඇති වේ යැයි) මම බිය වෙමි. 60. (එයට ඔහුගේ) සමූහයාගෙන් ප්‍රධානීන්, 'නිශ්චය වශයෙන්ම අපි ඔබව පැහැදිලි නොමඟක දකින්නෙමු' යැයි කීවෝය. 61. (එයට) ඔහු 'මාගේ සමූහයෙනි! මට කිසිදු නොමඟක් නැත. එනමුත් නිශ්චය වශයෙන්ම මම විශ්වයේ රබ්ගෙන් (පැමිණි) දූතයෙකුම වෙමි' යැයි පැවසුවේය. 62. (තවද) 'මා මාගේ රබ්ගේ ඔබට පණිවිඩ සැල කර (එමගින්) මම ඔබට උපදෙස් කරන්නෙමි. ඔබ නොදන්නා දැද මම අල්ලාහ්ගෙන් දූත ගනිමි. 63. 'ඔබට අවවාද කිරීමටද, ඔබ බියබැති වීමටද, ඔබ ආශීර්වාද කරනු ලැබීම සඳහාද, ඔබ අතරෙහිම සිටින මිනිසෙකු මත ඔබගේ රබ් වෙතින් ඔබට උපදෙසක් පැමිණීම ගැන ඔබ විශ්මයට පත් වන්නෙහුද?' (යැයිද නූත් ඇසුවේය) 64. පසුව ඔවුන් ඔහුව (නොකඩවා) අසත්‍ය කළෙන් ඔහුවද ඔහු සමග සිටියන්වද නොකාවෙහි (නංවා) බේරා ගනිමු. තවද අපගේ වැකි අසත්‍ය කළවුන්ව (ජලගැල්මෙහි) ගිල්වූයෙමු. නිශ්චය වශයෙන්ම ඔවුන් අන්ධ සමූහයක්වම සිටියෝය.

65. තවද 'ආද්' (සමූහයා) වෙත ඔවුන්ගේ සොහොයුරා වන හුද්ව (අපගේ දූතයා ලෙසින් යැවූවෙමු). ඔහු (ඔවුන් අමතා) 'මාගේ සමූහයෙනි! ඔබ අල්ලාහ්ව නමදින්න. ඔහු හැර ඔබට (අන්) දෙව්දෙක් නැත. ඔබ බිය බැතියන් නොවන්නහුද!' යැයි කීවේය. 66. (එයට) ඔහුගේ සමූහයාගෙන් ප්‍රතිකේෂ්ප කළ ප්‍රධානීන් 'නිශ්චය වශයෙන්ම අපි ඔබව අනුවණකමෙහිම (ගැලී සිටිනු) දකින්නෙමු. තවද නිශ්චය වශයෙන්ම ඔබ

මුසාවාදීන්ගෙන් කෙනෙකු යැයිම අපි සිතන්නෙමු' යැයි කීහ. 67. (එයට) ඔහු 'මාගේ සමූහයෙනි! මා වෙත අනුවණකමක් නැත. එනමුදු මම විශ්වයේ රබ්ගෙන් වන එක් දූතයෙක් වෙමි' යැයි පැවසුවේය. 68. 'මාගේ රබ්ගේ පණිවිඩම මම ඔබට සැලකර සිටින්නෙමි. තවද මම ඔබට විශ්වාසනීය උපදේශකයෙකුද වෙමි.' 69. ඔබට අනතුරු අඟවා අවවාද කිරීමට ඔබගේම මිනිසෙකු මත ඔබගේ රබ් වෙතින් උපදෙස් පහළ වීම පිළිබඳ ඔබ විශ්මයට පත්වන්නෙහුද? තවද තුන්ගේ සමූහයාගෙන් පසුව ඔබව (ඔවුන්ගෙන්) පැවතෙන්නන් බවට පත් කර මැවීම අතරින් පුළුල් දේහයද ඔබට වැඩි කර (දී) ඇති සැටිද ඔබ සිතා බලන්න. එහෙයින් ඔබ ජය ලබනවුන් වනු පිණිස අල්ලාහ්ගේ (ගිණිය නොහැකි) අනෙකුත් භාග්‍යයන්ද ඔබ මෙතෙහි කර (බල)න්න' (යැයිද කීවේය)

70. (එයට) ඔවුන් 'අපගේ පැරැන්නන් වදිමින් සිටි දෙය අප අත් හැර (තමන්ට හවුලක් නැත යැයි කියමින්) හුදෙකලාව සිටින අල්ලාහ්ව නැමදිය යුතුය යන කරුණටද ඔබ අප වෙත පැමිණියේ? (අප කිසිසේත් එය පිළිනොගනිමු). එහෙයින් ඔබ සත්‍යවාදියෙකු නම් ඔබ අපට පොරොන්දු වූ (විශ්මයජනක) දෙය අපට ගෙනෙහු' යැයි කීහ. 71. (එයට) ඔහු 'ඔබ මත ඔබගේ රබ්ගෙන් වන හිංසනය, උදහස්ද තීරු වී ඇත. ඔබ හා ඔබගේ පැරැන්නන්ද විසින් තබා ගන්නා ලද ඇතැම් නාමයන්හිද ඔබ මා සමග තර්ක කරන්නේ? අල්ලාහ් එයට කිසිදු සාධකයක් පහළ නොකළේය. එහෙයින් ඔබ මග බලා සිටින්න. නිශ්චය වශයෙන්ම මාද ඔබ සමග (එක්ව) මග බලාසිටින්නන්ගෙන් (කෙනෙක්ව) සිටිමි' යැයි පැවසුවේය. 72. එහෙයින් ඔහුවද ඔහු සමග සිටියවුන්වද අප අපගේ දයාව මගින් රැක ගනිමු. අපගේ වැකි අසත්‍ය කළවුන්වද විශ්වාස නොකර සිටියවුන්වද

අපි මුලිනුපුටා දැමීමෙහි. තවද ඔවුහු විශ්වාස කරන්නන්ව නොසිටියෝය.

73. තවද ‘සමුද්’ (සමූහයා) වෙත ඔවුන්ගේ සොහොයුරා වන සාලිත්ව (අපගේ දූතයා ලෙසින්) යැවුවෙමු. ඔහු (ඔවුන් අමතා) ‘මාගේ සමූහයෙනි! ඔබ අල්ලාහ්ව නමදින්න. ඔහු හැර ඔබට (අන්) දෙව්දෙක් නැත. (මෙය සඳහා) තීර සාධකයක් ඔබගේ රබ් වෙතින් ඔබ කරා ස්ථීරවම පැමිණ තිබේ. ඔබට සාධකයක් ලෙසින් (පැමිණ ඇති) මෙය අල්ලාහ්ගේ ඔටු දෙනෙකි. එහෙයින් ඔබ එය (ට හිරිහැර නොකර සැරිසැරී මට ඉඩ) හැර දමන්න. එය අල්ලාහ්ගේ භූමියෙහි (නිදුල්ලේ) උලා කනු ඇත. තවද ඔබ කිසිදු නපුරක් මගින් එය ස්පර්ශ නොකරන්න. (මෙම අණට පිටුපැවොත්) වේදනාකාරී හිංසනය ඔබ ග්‍රහණය කරනු ඇත’ යැයි කීවේය. 74. ‘ඔහු ‘ආද්’ සමූහයාගෙන් පසුව ඔබව (ඔවුන්ගෙන්) පැවතෙන්නන් කළ සැටිද, පොළොවෙහි ඔබ ජීවත් කරවූ සැටිද ඔබ සිතා බලන්න. ඔබ එහි සැහැල්ලු පොළොවෙහි(ද) මාලිගා තනා ගන්නෙහිය. (එපමණක් නොව) කඳු හාරා නිවෙස් තනා ගන්නෙහිය. එහෙයින් අල්ලාහ්ගේ මේ සියළු දයාද (ගැන කෘතඥ පූර්වකව) ඔබ සිතා බලන්න. තවද පොළොවෙහි කලබල ඇති කරන්නන්ව නොසැරිස රන්න’ (යැයිද ඔහු පැවසුවේය). 75. (එයට) ඔහුගේ සමූහයා අතුරින් උඩඟුව සිටි ප්‍රධානීන් තමන්ට වඩා දුබලයන් යැයි සිතනු ලැබූ ඔවුන් අතුරින් වන විශ්වාසිකයින් වෙත, ‘නිශ්චය වශයෙන්ම (මෙම) සාලිත්, ඔහුගේ රබ් වෙතින් එවනු ලැබූ (සත්‍ය) දූතයෙකු යැයි ඔබ ස්ථීරවම දන්නෙහිද?’ යි ඇසුවෝය. (එයට) ඔවුන් ‘නිශ්චය වශයෙන්ම අප ඔහු කුමක් මගින් එවනු ලැබුවේද එය විශ්වාස කරන්නන්ය’ යැයි පැවසූහ. 76. (එයට) උඩඟු වී සිටි ඔවුන්, ‘ඔබ කුමක් විශ්වාස කර ඇත්තේද එය අප නිශ්චය

වශයෙන්ම ප්‍රතිකේෂ්ප කරනවුන්ය' යැයි කීහ. 77. පසුව ඔවුහු එම ඔටුදෙන මරා තම රබ්ගේ අණට පිටුපැවෝය. (තවද ඔවුන් සාලිහ් අමතා) 'සාලිහ්! ඔබ (ඇත්තෙන්ම අල්ලාහ්ගේ) දූතයන් අතර (වන්නෙකු) නම් ඔබ අපට පොරොන්දු වූ දෙය (වන අල්ලාහ්ගේ හිංසනය) අප වෙත ගෙනෙනු' යැයි කීවෝය.

78. එහෙයින් (ඔවුන්ට සාලිහ් මගින් අනතුරු අඟවනු ලැබූ) භූමි කම්පාව ඔවුන්ව ග්‍රහණය කර ගත්තේය. එහෙයින් ඔවුන් සිය නිවෙස්වල මුනින් අතට (මැරී) වැටී සිටින්නන්ව අළුයම ලද්දෝය. 79. (එසමයෙහි සාලිහ්) ඔවුන් වෙතින් හැරුණේය.

(තවද එම සංහාරය දෙස බලා) '(අහෝ) මාගේ සමූහයෙනි! නිශ්චය වශයෙන්ම මා ඔබට මාගේ රබ්ගේ පණිවිඩය දන්වා ඔබට (මෙසේ වනු ඇත යැයි) අනුශාසනාද කළෙමි. නමුත් ඔබ අනුශාසනා කරනවුන්ව ප්‍රිය නොකළෙහුය' යැයි පැවසුවේය.

80. ලුන්ද (මෙලෙසින්ම අප විසින් ඔහුගේ සමූහයා වෙත යවනු ලැබීය.) ඔහු තම සමූහයා වෙත 'ලොව කිසිකෙනෙකු මෙය (කිරීම) මගින් ඔබව ඉස්සර නොකළ නිර්ලජ්ජී ක්‍රියාවක් ඔබ කරන්නෙහුද?' යැයි පැවසූ සැටි (මුහම්මද්!) මෙනෙහි කරනු.

81. නිශ්චය වශයෙන්ම ඔබ ස්ත්‍රීන්ව හැර (දමා) පුරුෂයින් වෙත කාමාශාව සඳහා එන්නෙහුය. එපමණක් නොව ඔබ සීමාව ඉක්මවන සමූහයක්වම සිටින්නෙහුය' (යැයිද පැවසුවේය)

82. (එයට) 'නිශ්චය වශයෙන්ම ඔවුන් ඉතා පවිත්‍ර මිනිසුන්ව සිටින හෙයින් ඔවුන්ව ඔබගේ නගරයෙන් පිටමං කරනු' යැයි කීම හැර ඔහුගේ සමූහයාගේ ප්‍රතිචාරය අන් කිසිවක් නොවීය.

83. එහෙයින් ඔහුගේ බිරිය හැර ඔහුවද ඔහුගේ (අන්) නිවැසියන්වද රැක ගනිමු. (ඔහුගේ බිරිය වූ) ඇය (විශ්වාස නොකර ප්‍රතිකේෂ්ප කරන්නන් සමග) රැඳී සිටින්නවුන් සමග වූවාය. 84. තවද අප ඔවුන් මත (ගල්) වහිව වස්සවා (ඔවුන් විනාශ කර) දැමීමෙමු.

එහෙයින් (මෙම) පාපතරයන්ගේ අවසානය කෙසේ වීදැයි (මුහම්මද්!) ඔබ බලනු.

85. තවද 'මදයන්' (සමූහයා) වෙත ඔවුන්ගේ සොහොයුරා වන සුඅයිබ් (අපගේ දූතයා ලෙසින් යැවූවෙමු). ඔහු (ඔවුන් අමතා) 'මාගේ සමූහයෙනි! ඔබ අල්ලාහ්ව නමදින්න. ඔහු හැර ඔබට (අන්) දෙව්දෙක් නැත. එහෙයින් මැනීම නිසි ලෙස මැන, බර කිරීමද නිසි ලෙසින් කිරා මිනිසුන්ගේ දේවලින් කිසිවක් ඔවුන්ට අඩු නොකළ යුතු (යැයි) තීර සාධකයක් ඔබගේ රබ් වෙතින් ඔබ කරා ස්ථිරවම පැමිණ තිබේ. තවද පොළොවෙහි විනය ඇති වූ පසු (එහි) කලබල ඇති නොකරන්න. ඔබ විශ්වාසිකයින් නම් ඔබට (වඩාත්) හොඳ වන්නේ මෙයයි' යැයි (සුඅයිබ් ඔවුන්ට) කීවේය.

86. තවද 'සෑම මගෙහිම (සිට) බිය වද්දන්වද, අල්ලාහ්ගේ මාර්ගය හැර ඔහු විශ්වාස කළවුන් වළක්වන්නන්වද, එහි ඇද සොයන්නන්වද (මග හරස් කර) වාඩි නොගන්න. සුළුතරයින්ව ඔබ සිටි විට ඔහු ඔබව බහුතරයක්ව කළ සැටිද සිතා බලන්න. පොළොවෙහි කලබල ඇති කරමින් සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයිද ඔබ (විමසිල්ලෙන්) බලන්න'

87. 'තවද මා කුමකින් එවනු ලැබුවෙමිද එය ඔබගෙන් කොටසක් විශ්වාස කරන්නන්ව හා එක් කොටසක් විශ්වාස නොකරන්නන්ව සිටියහොත් (එය පිලිබද ඔබ දෙකොටස නොගැටී) අප අතර අල්ලාහ් තීරුව දෙන තෙක් ඉවසීමෙන් සිටින්න. විනිශ්චය කිරීමෙහි විශිෂ්ටයා ඔහුමය' (යැයිද සුඅයිබ් පැවසුවේය)

88. ඔහුගේ සමූහයාගෙන් උඩඟුව සිටියවුන් වන එම ප්‍රධානීන් 'සුඅයිබ්! අප ඔබවද ඔබ සමග විශ්වාස කළවුන්වද අපගේ නගරයෙන් පිට කර දමන්නෙමු. නැතිනම් ඔබ අපගේ මාර්ග යට ආපසු හැරිය යුතුය' යැයි පැවසූහ. (එයට) ඔහු (ඔවුන්ට)

'(ඔබ ගේ මාර්ගය) අප පිළිකුල් කරන්නන්ව සිටියන්ද?' යැයිද ඇසුවේය. 89. (තවද) 'ඔබගේ මාර්ගයට, එයින් අපව අල්ලාහ් ගැලවූ පසු අප ආපසු හැරුණොත් නිශ්චය වශයෙන්ම අප අල්ලාහ් මත බොරුවක් ගෙතුවන් (බවට පත්) වන්නෙමු. අපගේ රබ් වන අල්ලාහ් සිතුවොත් මිස අපට එය වෙත හැරෙන්නට කිසිදු අවශ්‍යතාවයක් නැත. අපගේ රබ් සිය ඥානයෙන් සියලු දේ වෙලා සිටින්නේය. (සියලු කටයුතු භාර කර පූර්ණ) අල්ලාහ් මතම අපි විශ්වාසය රඳවන්නෙමු, 'අපගේ රබ්! අප හා අපගේ සමූහයා අතර සාධාරණ තීරණව ඔබ දෙනු මැන. නිශ්චය වශයෙන්ම තීරු දෙන්නන් ගෙන් විශිෂ්ටයා ඔබය' (යැයි ඔහු ප්‍රාර්ථනා කළේය) 90. ඔහුගේ සමූහයාගෙන් ප්‍රතිකෂේප කළවුන් වන එම ප්‍රධානීන්, (විශ්වාසිකයින් අමතා) 'ඔබ ෂුඅයිබ්ව අනුගමනය කළහොත් එවිට ඔබ අලාහ ලැබුවන් වන්නෙහුය' යැයි පැවසූහ. 91. එ(සේ පැවසූ) හෙයින් ඔවුන්ව භූමිකම්පාවක් ග්‍රහණය කර ගත්තේය. ඔවුන් සිය නිවෙස්වල මුනින් අතට (මැරී) වැටී සිටින්නන්ව අළුයම ලද්දෝය. 92. ෂුඅයිබ්ව අසත්‍ය කළවුන් එ(මනිවෙස්)හි කිසි කලෙක වාසය නොකළවුන් මෙන් වූහ. ෂුඅයිබ්ව අසත්‍ය කළවුන් වන ඔවුහුම අලාහ ලැබුවන් වූහ. 93. (එසමයෙහි ෂුඅයිබ්) ඔවුන් වෙතින් හැරී, (එම සංභාරය දෙස බලා) 'මාගේ සමූහයෙනි! නිශ්චය වශයෙන්ම මා ඔබට මාගේ රබ්ගේ පණිවිඩය දන්වා ඔබට (මෙසේ වනු ඇත යැයි) අනුශාසනා නාද කළෙමි. එහෙයින් ප්‍රතිකෂේප කළ සමූහයා ගැන මා කෙසේ දුක්වෙමිද?' යැයි කීවේය.

94. කිසිදු නගරයක එහි වාසය කරනවුන් යටහත් වනු පිණිස දරිද්‍රබවෙන් හා රෝගවලින් ඔවුන් ග්‍රහණය නොකර ඔවුන්ට කිසිදු දූතයෙකුට අපි නොයැවුවෙමු. 95. පසුව අප (දුගීහව ලෙඩ රෝග වැනි) නරක දෙය තිබුණු තැනෙහි යහපත් දෙය මාරු

කර දෙන්නෙමු. අවසානයෙහි (ජනගහනය) වැඩි වූවන් බවට පත් වූ ඔවුන්ට 'අපගේ පැරැණිතන්ටද මෙවැනිම වූ දුක සැප හට ගැනී තිබුණේය යැයි (දුක සැප මාරුවෙන් මාරුවට ඇති වීම සාමාන්‍ය දෙයකි යි කියමින් නොසැලකිලිමත්ව) කීවෝය. එහෙයින් ඔවුන්ට නොදනෙන ආකාරයෙන් සිටිසැටියේ ඔවුන්ව අපි ග්‍රහණය කර ගන්නෙමු. 96. තවදාම (එම) නගරවල වැසියන් විශ්වාස කර (අල්ලාහ්ට) බියබැතිවද සිට තිබුණහොත්, ඔවුන් වෙනුවෙන් අහසෙහි හා පොළොවෙහි ඇති අභිවාධියේ ද්වාරයන් අපි විවෘත කර තිබෙන්නෙමු. නමුත් ඔවුහු (දුකයින්) බොරු කළහ. එහෙයින් ඔවුන් ඉපැයූ දෙය හේතු කොට අප ඔවුන්ව ග්‍රහණය කර ගතිමු. 97. (එම) නගරවාසීන් (පෙර සිටියන්ට වුවා සේම සිය නිවෙස්හි) නිද සිටින විටම අපගේ හිංසනය මොවුන් වෙත පැමිණීම (පිළිබඳ) ඔවුන් නිර්භියව සිටින්නෝද? 98. නැතිනම් එම නගරවාසීන් පෙරවරු වෙහි කෙළි ලොලින් (අනවධානයෙන්) සිටින විට අපගේ හිංසනය ඔවුන් වෙත පැමිණීම (පිළිබඳව) ඔවුන් නිර්භියව සිටින්නෝද? 99. (නැත්නම් පාපතරයන්ට එරෙහිව කරනු ලබන) අල්ලාහ්ගේ කුමන්ත්‍රණය (පිළිබඳ) ඔවුන් නිර්භියව සිටින්නෝද? අලාහයට පත්වූ සමූහයා හැර (අන් කිසිවෙකු) අල්ලාහ්ගේ කුමන්ත්‍රණය (පිළිබඳ) නිර්භියව නොසිටින්නෝය.

100. අප සිතුවොත් පොළොව, එහි (පෙර) හිමිකරුවන්ගෙන් පසු උරුම කර ගත් මොවුන්ගේ පාප නිසා, (පෙර සිටියන්ට කළා සේම) මොවුන්වද ග්‍රහණය කර ගන්නෙමු යන කරුණ මොවුන්ට නොවැටහෙන්නේද? තවද (නොකඩවා කරන පාප නිසා) අපි මොවුන්ගේ හදවත් මත මුද්‍රා තබන්නෙමු. එහෙයින් මොවුහු (අනුශාසනා) නොඅසති. 101. (මුහම්මද්! මෙසේ) මෙම නගරයන්හි පුවත් අපි ඔබට විස්තර කරන්නෙමු. (එහි විසුවන්

වූ ඔවුන්ට (අල්ලාහ් විසින් යවනු ලැබූ) ඔවුන්ගේ දූතයින් ස්ථීර වශයෙන්ම පැහැදිලි සාධක රැගෙන ආවෝය. (නමුත්) එයට පෙර ඔවුන් අසත්‍ය කළ එය, ඔවුන් විශ්වාස කරන්නන්ව සිටියේ නැත. මෙලෙසින් ප්‍රතිකේෂ්ප කරන්නන්ගේ හදවත්වලට අල්ලාහ් මුද්‍රා තබන්නේය. 102. (එහෙයින්) ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගෙන් අපි කිසිදු පොරොන්දුවක් ලබා නොගත්තෙමු. තවද, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ව පාපතරයන් ලෙසින්ම අපි දුටුවෙමු.

103. (මෙතෙක් විස්තර කළ නූහ්, හුද්, සාලිහ්, ෂුඅයිබ් වන) ඔවුන්ගෙන් පසුව ෆිර්අවුන් වෙතද ශුඞ්‍රගේ ප්‍රධානීන් වෙතද අපගේ සාධක සමග අපි මුසාව එවුවෙමු. (නමුත්) ඔවුන් එයට අපරාධ කර දූමිමෝය. එහෙයින් (මෙවැනි) කලහකරුවන්ගේ අවසානය කෙසේවිදියි (මුහම්මද්! විමසිල්ලෙන්) ඔබ බලනු. 104. තවද මුසා (ෆිර්අවුන් අමතා) 'ෆිර්අවුන්! නිශ්චය වශයෙන්ම මා විශ්වයේ රබ් වෙතින් වන එක් දූතයෙක්මී' යැයි කීවේය. 105. (තවද) 'මා අල්ලාහ් මත සත්‍යය හැර අනෙකක් නොකියා සිටීම (මා මත) වගකීමකි. ඔබගේ රබ් වෙතින් පැහැදිලි සාධකය රැගෙන මම පැමිණ සිටිමි. එහෙයින් ඔබ (වහලුන් ලෙසින් රඳවා සිටින) ඉශ්‍රායේල්ගේ නිවැසියන් මා සමග එවනු' (යැයිද මුසා කීවේය). 106. (එයට) ඔහු, 'ඔබ සාධක කිසිවක් (ඔබගේ රබ්ගෙන් රැගෙන) තිබුණහොත්, ඔබ සත්‍යවාදියෙකු නම් එය ගෙනෙනු' යැයි කීවේය. 107. එවිට ඔහු සිය සැරයටිය දූමිමේය. එසැනින් එය (ඉතා) පැහැදිලි දූවැන්න නාගයෙකු බවට පත් විය. 108. තවද ඔහු සිය හස්තය (කබායේ සාක්කුවට දමා) පිටතට ගත්තේය. එවිටම එය බලන්නන්ට සුදෝ සුදුවන්ව (හා දීප්තිමත්ව) තිබුණි. 109. (මෙය දුටු) ෆිර්අවුන්ගේ සමූහයා අතර වූ ප්‍රධානීන්, 'නිශ්චය වශයෙන්ම මොහු මනාව දැනුවත්

වූ හුනියම්කාරයෙකි' යැයි කීවෝය. 110. 'මොහු ඔබව ඔබගේ භූමියෙන් පිටමං කිරීම පතන්නේය. එහෙයින් ඔබ ගේ නියමය කුමක්ද?' (යැයි ගිර්ඤවුන් සිය ප්‍රධානීන්ගෙන් අදහස් විමසුවේය) 111. (එයට) ඔවුන් 'මොහුට හා මොහු ගේ සොහොයුරාට (පසුව දිනෙක එන ලෙස) කල් දී (හුනියම්කරුවන්) රැස් කරන්නන්ව විවිධ නගරවලට යවන්නැ'යි (ගිර්ඤවුන්ට අදහසක්) කීවෝය. 112. 'ඔවුන් මනාව දැනුවත් වූ හුනියම්කරුවන්ව ඔබ වෙත (රැස් කර) ගෙනෙනු ඇත' (යැයිද කීවෝය).

113. (එයින් පසුව එසේ රැස් කරනු ලැබූ) හුනියම්කරුවන් ගිර්ඤවුන් වෙත පැමිණ, 'අප (මූසාව) ජය ගත්තවුන් වුවහොත් අපට තැගි තිබේද?' යි ඇසුවෝය. 114. (එයට) ඔහු 'ඔව්! තවද නිශ්චය වශයෙන්ම ඔබ (මාගේ රාජ සභාවෙහි) අපට සමීප කරනු ලැබුවන් අතරෙහිද වන්නෙහුය' යැයි කීවේය. 115. (පසුව එම හුනියම්කරුවන්) 'මූසා! (පළමුවෙන්) ඔබ (ඔබගේ විජ්ජාව) දමන්නෙහිද? නැතිනම් අප (පළමුව) දමන්නන් වන්නටද?' යැයි ඇසුවෝය. 116. (එයට) මූසා, 'ඔබම (පළමුව) දමන්න' යැයි කීවේය. එලෙසින්ම ඔවුන් (සිය සැරයටි බිම) දමූ විට එමගින් මිනිසුන්ගේ ඇස් (බැඳ) හුනියමක් (සිදු) කර ඔවුන් ත්‍රස්තයටද පත් කර විශාල හුනියමක්ම ගෙන ආවෝය. 117. (එවිට) අප මූසාට, 'ඔබ ඔබගේ සැරයටිය දමන්න' යැයි වහී මගින් දන්වූයෙමු. (එසේ ඔහු කළ විට) සැනින් එය දැවැන්ත නාගයෙකු වී, ඔවුන් (හුනියම මගින්) මවා පෑ (සියළු) දෙය ගිල දැමීමේය. 118. එහෙයින් සත්‍යය හෙළි වී ඔවුන් කළ (සියළු) දේ ව්‍යාවර්ථ විය. 119. එහෙයින් (ගිර්ඤවුන් හා ඔහු සමග උඩඟු වූ ප්‍රධානීන් වන) ඔවුන් එතැනම ජය ගනු ලැබ අවමන් ලැබුවන් ලෙසින් ආපසු හැරුණෝය. 120. තවද එම හුනියම්කරුවන් සිරස පහත් කළවුන්ව (බිම) හෙළනු ලැබූහ. 121. 'විශ්වයේ'

රබ්ව අප විශ්වාස කරන්නෙමු’ යැයි(ද සත්‍යය වටහා ගත් එම හුනියම්කරුවන්) කීවෝය. 122. ‘මුසා හා හාරුන්ගේ රබ්ව (අප විශ්වාස කරන්නෙමු යැයිද කීවෝය)

123. (එයට) ෆිර්අවුන් ‘ඔබට මා අනුමැතිය දෙන්නට ප්‍රථම ඔබ ඔහුව විශ්වාස කළෙහිය. නිශ්චය වශයෙන්ම මෙය කුමන්ත්‍රණයකි. මෙම නගරයේ අයිතිකරුවන් එයින් පිටම. කිරීමට ඔබ කුමන්ත්‍රණ කර ඇත්තෙහුය. මෙහි (ප්‍රතිවිපාකය) ඔබ දූතගන්නෙහුය’ යැයි කීවේය. 124. ‘නිශ්චය වශයෙන්ම මම ඔබගේ අත් හා කකුල් මාරුවට කපා දමන්නෙමි. එයින් පසු ඔබ සියල්ලන්වම කුරුසයට නංවමි’ යැයි කීවේය. 125. (එයට) ඔවුන්, ‘නිශ්චය වශයෙන්ම අප අපගේ රබ් වෙත ආපසු යන්නන්ම වෙමු’ යැයි පැවසූහ. 126. ‘අප රබ්ගේ සාධක අප වෙත පැමිණි විට (එය) අපි විශ්වාස කළෙමු යන්නට හැර අන් කිසිවකට ඔබ අපට දඬුවම් නොකරන්නෙහුය’ (යැයි ෆිර්අවුන්ට පවසා) ‘අපගේ රබ්! අප මත ඉවසීම වස්සවනු මැනවි. තවද (ඔබට) මුළුමනින්ම යටහත් වූවන් ලෙසින් (සිටින විටම) අප (ගේ ප්‍රාණය) අත් කර ගනු මැනවි’ (යැයිද ප්‍රර්ථනා කළෝය)

127. තවද ෆිර්අවුන්ගේ ප්‍රධානීන් (ඔහු අමතා), ‘පොළොවෙහි කලහ ඇති කිරීමටද ඔබව හා ඔබගේ දෙව්වරුන් (ප්‍රතිකේෂ කර) අත් හැරීමට (ඉඩ දී) මුසාව හා ඔහුගේ පිරිස ඔබ අත් හැර දමන්නේද?’ යැයි ඇසූහ. (එයට) ඔහු, ‘අප ඔවුන්ගේ පුරුෂයින් කපා ඝාතනය කරමු. ඔවුන්ගේ ස්ත්‍රීන්ට ජීවත් වන්නට ඉඩ හරිමු. තවද අප ඔවුන් මත අප අණසක ඇත්තන්ය’ යැයි පැවසුවේය.

128. (මෙයට) මුසා සිය සමූහයා අමතා, ‘ඔබ අල්ලාහ්ගේ උදව් පතා ඉවසීමෙන් සිටින්න. මෙම පොළොව හිමි අල්ලාහ්ටමය. සිය ගැත්තන්ගෙන් තමා සිතන කෙනෙකුට මෙය ඔහු උරුම

කර දෙන්නේය. යහපත් අවසානය බිය බැති වන්නන්ටමය' යැයි පැවසුවේය. 129. (එයට ඔහුගේ සමූහයා පෙරලා) 'ඔබ අප වෙත පැමිණෙන්නට පෙරද හිංසා කරනු ලැබුවෙමු. ඔබ අප වෙත පැමිණී පසුද (අප හිංසා කරනු ලබන්නෙමු)' යැයි කීවේය. (එයට මූසා) 'ඔබගේ රබ් ඔබගේ සතුරන් විනාශ කර (ඔවුන්ට හිමිව තිබූ) භූමියට ඔබට පසුව පැවතෙන්නන් කළ හැකිය. පසුව ඔබ කෙලෙසින් ක්‍රියා කරන්නේ දැයි ඔහු නිරීක්ෂණය කරනු ඇත' යැයි පැවසුවේය.

130. තවද ඔවුන් (සත්‍යය) වටහා ගනු පිණිස ෆිර්අවුන්ගේ ජනයින්ව අප වසර කිහිපයක සාගතවලින්දො අස්වැ න්නෙහි එලද අඩුව මගින්ද අප නිශ් වය වශයෙන්ම ග්‍රහණය කර ගත්තෙමු. 131. පසුව ඔවුන්ට යම් යහපතක් පැමිණේ නම් 'මෙය අපටම හිමි' යැයි කියති. තවද ඔවුන්ට අයහපතක් ඇති වේ නම් 'මූසා හා ඔහු සමග සිටින්නන් නරක නිමිත්තකි' යැයි කියති. ඔවුන්ගේ නරක නිමිති සියල්ල අල්ලාහ් වෙතම ඇත යැයි දැන ගන්න. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මෙය දැන නොගනිති. 132. තවද ඔවුන් (මූසා අමතා) 'අප වසී කිරීමට සාධක කොපමණ ඔබ ගෙන ආවද අප ඔබව විශ්වාස කරන්නන් නොවෙමු' යැයි කීවේය.

133. එහෙයින් ඔවුන් මත වන්ඩ මාරුතය, පළඟැටියන්, උකුණන්, මැඬියන්, රුධිරය, ආදිය පැහැදිලි සාධක ලෙසින් අප එවුවෙමු. (එයින්) පසුවද උඩඟු වෙමින් වැරදි කරන සමූහයක්වම ඔවුන් සිටියහ. 134. ඔවුන් මත (අහසින්) හිංසනයක් ඇති වන සෑම විටම ඔවුන් (මූසා අමතා), 'මූසා! ඔබගේ රබ් ඔබ වෙත දී ඇති පොරොන්දුව අනුව (මෙම හිංසනය) ඉවත් කරන මෙන් කන්නලව් කරනු මැන. අප වෙතින් මෙම හිංසනය ඔබ ඉවත් කළහොත් නිශ්චය වශයෙන්ම අප ඔබ විශ්වාස

කර, ඉස්රායේල්ගේ දරුවන්ව නිශ්චය වශයෙන්ම ඔබ සමග එවන්නෙමු' යැයි කීවේය. 135. එහෙයින් එය ඔවුන් ළඟා වන එක් කාලවකවානුවක් තෙක් ඔවුන් වෙතින් එම හිංසනය අප ඉවත් කළ විට ඔවුන් (තම පොරොන්දුව) බිඳ දමන්නෝය.

136. එහෙයින් නිශ්චය වශයෙන්ම ඔවුන් අපගේ සාධක අසත්‍ය කර (එය සම්පූර්ණයෙන්ම) අමතක කළවුන්වද සිටි නිසා, අප ඔවුන් මුහුදේ ගිල්වා ඔවුන්ට (එමගින්) දඬුවම් කළෙමු. 137. තවද දුබලයන් යැයි සිතනු ලැබූ එවැනි සමූහයාව, පොළොවෙහි අප සෞභාග්‍යයන් ප්‍රදනය කර තිබූ නැගෙනහිර මෙන්ම බස්නාහිර පෙදෙස්වලට උරුමක්කාරයින් කළෙමු. තවද ඉස්රායේල්ගේ දරුවන් වෙත ඔවුන් (ගිර්ආවුන් විසින් දෙන ලද හිංසන) ඉවසීමෙන් සිටි නිසා ඔබගේ රබ්ගේ අලංකාර පොරොන්දුවද පරිපූර්ණ (ආකාරයෙන් ඉටු) විය. තවද ගිර්ආවුන් හා ඔහුගේ සමූහයා ඉදි කර තිබූ දෙය හා උස් කර තිබූ දෙය අපි (පොළොවට) සමතලා කළෙමු.

138. තවද, අප ඉස්රායේල්ගේ දරුවන්ව මුහුදෙන් එතෙර කළෙමු. (එවිට) ඔවුන් තමන්ට හිමි පිළිරූ වදිමින් සිටි එක් සමූහයක් අසලට පැමිණියෝය. (එවිට ඔවුන් මූසා අමතා) 'මූසා! ඔවුන්ට දෙවියන් තිබෙන්නාක් මෙන් අපටත් දෙවියෙකු ලබා දෙන්නේද?' යි ඇසූහ. එයට ඔහු 'නිශ්චය වශයෙන්ම ඔබ නොදන්නා පිරිසක්ව සිටින්නෙහුය' යැයි කීවේය. 139. (තවද) 'මොවුන් කුමක් මත එල්බ සිටින්නෝද එය විනාශ වී යන්නේමය. (තවද) ඔවුන් කුමක් කරමින් සිටින්නෝද එය නිෂ්ඵල දෙයකි' (යැයිද කීවේය) 140. (තවද) අල්ලාන් නොවන්නක්වද ඔබ වෙනුවෙන් මා (වන්දනයට) සොයනුයේ? ඔහු ඔබව විශ්වයේ (අන්) සියල්ලන්ටම වඩා උසස් කර ඇත්තේය' යැයිද කීවේය. 141. තවද (ඉස්රායේල්ගේ දරුවෙහි!) ගිර්ආවුන්ගේ පිරිස ඔබව

කුරිරු හිංසන මගින් වේදනා කරමින් සිටි විට ඔබව අප රැක ගත් සැටි (මෙතෙහි කරන්න). ඔවුන් ඔබගේ පුරුෂයින් සාකච්ඡා කර දමා ස්ත්‍රීන් (පමණක්) ජීවත් වන්නට හැරියහ. මෙහි ඔබගේ රබ්ගෙන් (පැමිණි) දූවැන්න පරීක්ෂණයක්ද ඔබට තිබුණේය.

142. තවද අප මූසාට රාත්‍රි තිහක් පොරොන්දු වී එය (පසුව තවත් රාත්‍රි) දහයකින් සපිරුවෙමු. එහෙයින් ඔහුගේ රබ්ගේ කාල සීමාව රාත්‍රි හතළිහක් ලෙසින් සම්පූර්ණ විය. එසමයෙහි මූසා සිය සොහොයුරු හාරූන් අමතා, 'ඔබ මාගේ සමූහයා අතර මාගේ නියෝජිතයා ලෙසින් සිට ඔවුන් හික්මවනු. තවද කලහ ඇති කරන්නන්ගේ මඟ ඔබ නොපිළිපදිනු.' යැයි පැවසුවේය.

143. තවද අප සඳහන් කල හෝරාවෙහි මූසා පැමිණ සිය රබ් සමඟ ඔහු සංවාද කළ විට, 'මාගේ රබ්! ඔබ මාහට ඔබව පෙන්වනු මැන. (එවිට) මම ඔබ වෙත යොමු වෙමි' යැයි කීවේය (එයට සඵලබාධාරී අල්ලාහ්) '(මූසා!) ඔබට කිසිවිටෙක මා බැලිය නොහැකිය. එසේ වුවද මෙම කන්ද දෙස බලනු. එය සිය තැනෙහි රැඳී තිබුණහොත් එවිට ඔබ මා දකිනු ඇත' යැයි පැවසුවේය. එහෙයින් ඔහුගේ රබ් එම කන්දෙහි දෘශ්‍යමාන වූ විට එ(ම කඳු ගැට)ය සුනු විසුනු කර දැමීමේය. තවද මූසා (තැති ගැනී) සිහිමුර්ජා වී වැටුණේය. පසුව ඔහු සිහි එලවා ගත් විට (සිය රබ් අමතා), 'ඔබ ඉතා සුවිශුද්ධ. මා ඔබගෙන් සමාව අයදිමි. (තවද) මා විශ්වාසිකයන්ගෙන් පළමුවැන්නා වෙමි' යැයි කීවේය.

144. (එයට අල්ලාහ්) 'මූසා! මාගේ පණිවිඩ මගින් හා මාගේ කථනයන් මගින්ද (අන් සියළු) මිනිසුන්ට වඩා ඔබ (සුදුසු යැයි) නිශ්චය වශයෙන්ම මම තෝරා ඇත්තෙමි. එහෙයින් මා ඔබට දුන් දෙය ඔබ (දැඩිව) ග්‍රහණය කර ගනු. තුනි පුද්ගන්තන්ගෙන්ද

කෙනෙකු බවට ඔබ පත් වනු' යැයි පැවසුවේය. 145. තවද අප ඔහුට දුන් ගල්ලැලිවල සෑම දෙයක් සඳහා වන උපදෙස්ද පැහැදිලි කිරීමද ඔහු වෙනුවෙන් අප ලියා තිබුණෙමු. (එහෙයින් මුසා ඇමතු අල්ලාහ්) 'ඔබ මෙය දැඩිව ග්‍රහණය කර එහි ඇති යහපත් දෙය ගන්නා ලෙස ඔබගේ සමූහයාට නියම කරනු. (ඔබට පිටුපාන) පාපතරයින්ගේ නිවෙස් මම ඔබට පෙන්වන්නෙමි' යැයිද කීවේය. 146. අයුක්තිසහගතව පොළොවෙහි උඩඟුවන්නන්ව මාගේ සාධක (වටහා ගැනීම) වෙතින් හරවා තබන්නෙමි. ඔවුහු අපගේ සාධක සියල්ල දුටුවද එය විශ්වාස නොකරති. (එමෙන්ම) ඔවුහු සෘජු මග දුටුවද එය (තමා ගමන් ගත යුතු) මග ලෙසින් නොගන්නෝය. (එනමුදු) ඔවුන් වැරදි මාර්ගය දුටු විට එය (තමන්ගේ) මග ලෙසින් ගන්නෝය. එය (ඇයිද යත්) නිශ්චය වශයෙන්ම ඔවුන් අපගේ වැකි අසත්‍ය කළ නිසාද, එය වෙතින් ඔවුන් අනවධානයෙන් සිටියෝය යන හේතුව නිසාය. 147. අපගේ වැකි හා එලොව හමුව අසත්‍ය කළ එවැන්නවුන්ගේ කාරියන් සියල්ල විනාශ වූයේය. ඔවුන් කරමින් සිටි දෙයට මිස (අන් කිසිවකට) ඔවුන් කුලී දෙනු ලබන්නෝද?.

148. මුසාගේ සමූහයා ඔහුගෙන් පසු සිය ආහරණවලින් එක් වසු පැටවෙකුගේ දේහය (අඹා එය සිය දෙවියා ලෙසින්) ගන්නෝය. එයට (ගවයෙකුගේ මෙන්) හඬ තිබුණි. (එනමුත්) නිශ්චය වශයෙන්ම එය ඔවුන් සමඟ කථා කිරීමකුදු ඔවුන්ට මඟ පෙන්වීමකුදු නොකරන්නේය යනු ඔවුන් නුදුටුවේද? (එසේ වුවද) ඔවුන් එයම (දෙවියෙකු ලෙසින්) ගෙන අපරාධකරුවන් වූවෝය. 149. තවද ඔවුන් (කළ දේ) පිළිබඳ පසුතැවිලි වී නිශ්චය වශයෙන්ම මඟ වරදවා ගත්තේ තමුන්ම යැයි ඔවුන් දුටු විට, 'අපගේ රබ් අපට දයාව පෙන්වා අප සමා නොකළේ නම් නිශ්චය

වශයෙන්ම අප අලාභ ලැබුවන්ගෙන්ම වන්නෙමු' යැයි කීවේය. 150. තවද (මෙම පිටු පෑම දැනගත්) මූසා කෝපාවිෂ්ට වී දුකට පත් වුවෙකුට සිය සමූහයා වෙත පැමිණි විට, 'ම(ග්‍රීයා)ට පසු ඔබ කළ දෙය ඉතා නරකය. (විනාශය සඳහා වන) ඔබගේ රබ්ගේ අණ පැමිණවීමට ඔබ ඉක්මන් වන්නෙහිද?' යැයි අසා (සියත තිබූ පනත් සහිත) ගල්ලෑලි පසෙක ලා සිය සොහොයුරාගේ හිස අල්ලා තමා වෙත ඇද්දේය. (එයට) ඔහු (මූසා අමතා), 'මාගේ මවගේ පුත්‍රයාණෙනි! මෙම පිරිස නිශ්චය වශයෙන්ම මා දුබල කර මා ඝාතනය කිරීමටද වැයම් කළෝය. (එවැනි) මාගේ සතුරන් මා දෙස බලා සිනාසෙන්නට ඔබ (ඉඩ) නොසලසනු. මෙම අපරාධකාර සමූහයා සමග මාද පත් නොකරනු' යැයි කීවේය. 151. (එය ඇසූ මූසා සන්සුන්වී)'මාගේ රබ්! මා හා මාගේ සොහොයුරාට සමා වුව මැනවි. (තවද) ඔබගේ දයාවෙහි අපද ඇතුල් කරනු මැන. දයාව දක්වන්නන්ගෙන් විශිෂ්ටතම දයාවන්තයා ඔබමය' යැයි පැවසුවේය.

152. නිශ්චය වශයෙන්ම වසූ පැටවා (වැඳීමට) ගත්තවුන් වන ඔවුන්ගේ රබ්ගේ උදහසද මෙලොව ජීවිතයෙහි නින්දවද ඔවුන්ට ඇති වනු ඇත. අසත්‍යය ගොතන්නන්ට අප කුලිය දෙන්නේ මෙලෙසිනි. 153. තවද නරක ක්‍රියා කර පසුව පසුතැවිලිවී (එයින් ඉවත්වී සත්‍ය ලෙසින්) විශ්වාසද කළ එවැන්නන් (ගේ එම පාපොච්චාරණයෙන් පසුව) ඔබගේ රබ් සමා කරන්නාය, පරම දයාබරයාය.

154. තවද මූසාගේ කෝපය සන්සිඳුනු විට ඔහු (බිම හෙලූ එම) ගල්ලෑලි ඇහිඳ ගත්තේය. එහි සටහන් කර තිබුණු දේ අතර තමන්ගේ රබ්ට බියවනවුන්ට සෘජු මඟද (ඔහුගේ) දයානුකම්පාවද (ඇත යන කරුණද) තිබුණේය. 155. තවද මූසා අප නියම කර ගත් හෝරාව සඳහා තම සමූහයාගෙන් පුරුෂයින් හැත්තෑ

දෙනෙකු තෝරා ගත්තේය. ඔවුන්ව භූමිකම්පාව ග්‍රහණය කර ගත් විට, ('මාගේ රබ්!) ඔබ සිතා සිටියහොත් මොවුන්ව හා මාව මෙයට පෙරම විනාශ කරන්නට තිබුණි නොවේද? අප අතර සිටින ඇතැම් අනුවණයින් කළ දේ සඳහා ඔබ අපව විනාශ කරන්නෙහිද? මෙය ඔබගේ පරීක්ෂණයක් මිස (අන් කිසිවක්) නොවේ. මෙමගින් ඔබ සිතුවන් මඟ වරදවන්නෙහිය. ඔබ සිතුවන් නිසි මඟ ගමන් කරවන්නෙහිය. අපගේ රැකවලා ඔබමය හෙයින් ඔබ අප සමා කරනු මැන. තවද ඔබ අපට දයාවද දක්වනු මැන. සමා කරන්නන්ගෙන් විශිෂ්ටයා ඔබමය' යැයි ඔහු කීවේය.

156. තවද 'මෙලොවෙහි අපට කුසල් ලියනු මැන. එලොවෙහිද (එසේම ලියනු මැන) නිශ්චය වශයෙන්ම අප ඔබ වෙතම හැරුනෙමු' (යැයිද ඔහු කන්නලව් කළේය). (එයට අල්ලාහ් වන) ඔහු 'මගේ හිංසනය මගින් මම සිතන්නන් ග්‍රහණය කර ගන්නෙමි. මාගේ දයාව සියලු දෙයෙහිම සිසාරා පුළුව තිබෙන්නේය. එහෙයින් (මාහට) බිය බැති වී සකාන්ද දෙනවුන්ටද අපගේ වැකි විශ්වාස කරනවුන්ට මම එය (හිමි කර) ලියා දමන්නෙමි' යැයි කීවේය.

157. ඔවුන් කෙබන්දන්දයත් තමන් වෙත ඇති තවරාතයේද, ඉන්ජිලයේද, ඔහු ගැන ලියන ලද්දෙකුට ඔවුහු දකින එවැනි අකුරු නුගත් දූතයාවන දූනුම්දෙන්නාව අනුගමනය කරති. (මෙම දූතයා) ඔවුන්ව යහකියා (කරන මෙන්) අණ කර පාපතර කියාවලින් වළකන්නේය. හොඳ දෙයම (අනුභවය සඳහා) ඔහු අනුමත කරනරක දෙය (නොබුදින මෙන්) ඔවුන්වළකන්නේය. ඔවුන්ගේ බරද (අසිරු රීතීන් ලෙසින්) ඔවුන් මත තිබුණු දූඩ් දේද ඔහු ඉවත් කරන්නේය. එහෙයින් ඔහුව විශ්වාස කර තවද ඔහුට ගරුකර ඔහුට සහයද වී ඔහු සමග පහළ කරන ලද කාන්තිමත් දෙයද අනුගමනය කරන ඔවුන්මය ජයග්‍රාහකයන්.

158. (මුහම්මද්!) 'ජනයිති! නිශ්චය වශයෙන්ම ඔබ

සියල්ලන්ටම අල්ලාහ්ගේ දූතයා මම වෙමි. ඔහු කෙබන්දෙක්ද යත් අහස්හි හා පොළොවේ රාජ්‍ය ඔහු සතුය. නැමදීමට සුදුසු දෙවිඳුන් ඔහු හැර අන් (කිසිවෙකු) නැත. ජීවය දෙන්නේ ඔහුය. මරණයට පත් කරන්නේද ඔහුය' යැයි පවසන්න. එහෙයින් එම අල්ලාහ්ව හා අකුරු නූගත් ඔහුගේ (මෙම) දූතයාවද ඔබලා විශ්වාස කරන්න. (එම දූතයා වන) ඔහු අල්ලාහ් හා ඔහුගේ වැකියන් විශ්වාස කරන්නෙකුය. තවද ඔබලා ඔහුවම අනුගමනය කරන්න. එවිට ඔබ යහමග ලබනු ඇත. 159. තවද මූසාගේ සමූහයා අතර කොටසක් සිටිති. ඔවුහු සත්‍යය මගින් (අන් ජනයින්ට) මග පෙන්වති. එය අනුව යුක්තියද පසිඳලති.

160. තවද ඔවුන්ව පිරිස් දොළහක් ලෙසින් අපි වෙන් කළෙමු. මූසා වෙතින් ඔහුගේ සමූහයා ජලය ඉල්ලා සිටි විට අපි (ඔහුට) 'ඔබගේ සැරයටියෙන් මෙම ගල මත ගසන්න' යැයි වහී (මගින් පණිවිඩ) දැන්වූයෙමු. එ(සේ ඔහු කළ)විට උල්පත් දොළසක් එයින් පැන නැගුනේය. සෑම පිරිසක්ම (එයින්) ජලය පානය කළ යුතු තම කඩිත්ත මෙය යැයි නිශ්චය වශයෙන්ම දැන ගත්තෝය. තවද ඔවුන් මත වළාකුල් සෙවණ දීමට අප සලස්වා, ඔවුන් වෙනුවෙන් 'මන්නු' 'සල්වා' (නම් වන උසස් ආහාරයද අහසින්) පහළ කර, 'අප ඔබට පහළ කර ඇති දෙයින් හොඳ දෙය අනුභව කරන්න' (යැයි අප පැවසූ අණට ඔවුන් පිටුපැන. නමුත් එමගින් ඔවුහු) අපට කිසිදු අපරාධ යක් නොකළෝය. එනමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කරන්නන්ව සිටියෝය.

161. තවද (ඔවුන් අමතා), 'ඔබ මෙම නගරයෙහි වාසය කරන්න. මෙහි ඔබ කැමති සෑම තන්හිම අනුභව කරන්න. 'හිත්තකුන්' යැයි (එනම් 'අපගේ පව් සමා කරනු මැන' යන අරුත් ඇති වචනය නිතර) පවසන්න. (එම නගරයේ) ද්වාරයෙන් සිරස පහත් කළවුන් ලෙසින් ඇතුල් වන්න. (එසේ කළහොත්) ඔබගේ

පාපයන් අපි ඔබට සමා වන්නෙමු. (තවද) යහපත කරනවුන්ට (එහි කුලිය) අපි වැඩි කරන්නෙමු' යැයි ඔවුන්ට පවසන ලද විට 162. ඔවුන්ගෙන් අපරාධ කළවුන් ඔවුන්ට නොකියන ලද (වෙනත්) වචනයක් බවට (එය) මාරු කළෝය. එහෙයින් ඔවුන් (මෙලෙසින්) අපරාධ කරමින් සිටි නිසා අපි ඔවුන් මත අහසේ සිට හිංසනය පහළ කළෙමු.

163. තවද (මුහම්මද්!) වෙරළබඩ සිටි එක් නගරය(ක වැසියන් සමූහය)ක් ගැන ඔබ ඔවුන්ගෙන් අසනු. සෙනසුරාදා (මසුන් ඇල්ලීම ඔවුන්ට තහනම් කර තිබූ විටම) ඔවුන් සීමාව ඉක්මව(ා මසුන් අල්ල)මින් සිටියෝය. මන්දයත් සෙනසුරෙහි (එම මුහුදේ) මසුන් ජල මට්ටමට ඉහළින් සිය සිරස් දිගු කරමින් ඔවුහු ඉදිරියට (නිර්භියව) පැමිණෙති. සෙනසුරු නොවන දිනයන්හි ඔවුන් වෙත (එසේ) නොපැමිණෙති. මෙලෙසින් ඔවුන් පාප කරමින් සිටි හෙයින් අපි ඔවුන්ව පරීක්ෂණයට ලක් කළෙමු.

164. තවද ඔවුන්ගෙන් පිරිසක් (උපදෙස් කළවුන්ට) 'කවුරුන්ව විනාශ කරන්නෙකු ව නැතිනම් ඔවුන්ට දෑඩ් දඬුවම් මගින් හිංසා කරන්නෙකු ව අල්ලාහ් සිටින්නේද, එම පිරිසට ඔබ අනුශාසනා කරන්නේ මන්ද?' යැයි කී විට, (අනුශාසනා කළවුන් 'අප මෙසේ කරන්නේ) මෙමගින් ඔබගේ රබ් වෙත (අපට ඇති) වගකීමෙන් නිදහස්වීමටද (ඇතැම් විට අපගේ අනුශාසනා නිසා) ඔවුහු (සිය වරදින් ඉවත් වී අල්ලාහ්ට) බියබැති විය හැකිය (යන කරුණ) නිසාත්ය' යැයි පවසූහ.

165. පසුව ඔවුන්ට කුමක් පිළිබඳ (අනුශාසනා මගින්) සිහිපත් කරන ලද්දේද, එය ඔවුන් අමතක කර(නොකඩවා සෙනසුරාදා දින මසුන් ඇල්ලීමට දූල්) දූමු විට අකුසල් කිරීමෙන් (ඔවුන්ව) වළකමින් සිටියවුන්ව (පමණක්) අපි රැක ගත්තෙමු. (එමෙන්ම) අපරාධ කළවුන්ව ඔවුන් කරමින් සිටි පාපය හේතු කොට ගෙන

දරුණු හිංසනය මගින් අපි ග්‍රහණය කර ගතිමු. 166. එහෙයින් කුමකින් ඔවුන් තහනම් කරනු ලැබුවෝද එය විෂයයෙහි ඔවුන් සීමාව ඉක්මවූ විට 'නින්ද කරනු ලැබුවන්ව වඳුරන් බවට ඔබ පත් වනු' යැයි අපි ඔවුන්ට (ශාප කරමින්) කීවෙමු.

167. තවද (මුහම්මද්!) දරුණු හිංසනය දෙන්නවුන්වම ඔවුන් මත (අණසක පතුරවන්නන්ව) අවසාන දිනය තෙක් ඔබගේ රබ් නිශ්චය වශයෙන්ම එවමින් සිටිනු ඇත යැයි (ඔවුන්ට) දැනුම් දුන් සැටි (ඔබ ඔවුන්ට සිහිපත් කරනු). නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් (ඔහුට) පිටුපාත්තන්ට දඬුවම් කිරීමෙහි ඉතා යුහුසුඵය. තවද නිශ්චය වශයෙන්ම ඔහු(පසුතැවිලි වී සමාව අයදින්නන්) සමා කරන්නාය, පරම දයාබරයාය. 168. තවද අප ඔවුන්ව පොළොවෙහි අනේක කොටස් වශයෙන් බෙද ඇත්තෙමු. ඔවුනතුරින් සිල්වතුන්ද සිටිති. මෙය නොවනවුන්ද සිටිති. ඔවුන් (පාපයෙන්) හැරෙනු පිණිස හොඳ දෙයින්ද නරක දෙයින්ද අපි ඔවුන් පරීක්ෂා කළෙමු.

169. ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ තැන (නරක) සමූහයක් අත් කර ගත්හ. ඔවුහු (තව්රාත්) පුස්තකයට උරුමක්කාරයින්ද වූහ. මෙම (අල්පමාත්‍ර අගයක් ඇති ලොවෙහි) වස්තුව ලබා (එය වෙනුවට සිය සත්‍ය ධර්මය විකුණා) ඇත්තෝය. (මෙය පිළිබඳ) 'අපට සමාව දෙනු ලැබෙනු ඇත' යැයිද (ඔවුහු) පවසති. (එපමණක් නොව පෙර මෙන් තවත් කොටසක් සිය ධර්මය වෙනුවට) මෙවැනිම වූ අල්ප වස්තුවක් ඔවුන් කරා පැමිණෙයි නම් එයද ඔවුන් ගනු ඇත. අල්ලාහ් මත සත්‍යය හැර අනෙකක් නොකිය යුතුයි යැයි (ඔවුන්ගේ) පුස්තකය මගින්ම ඔවුන්ගෙන් සහතික ගනු නොලැබූ වේද? එහි ඇති (මෙම) දෙය ඔවුන් පාරායනයද නොකළේද? තවද බියබැතියන්ට එලොව නිවහනම ඉතා විශිෂ්ට වන්නේය. (මෙම පැහැදිලි කරුණ) ඔබ වටහා නොගන්නේද? 170. තවද

(මෙම) පුස්තකය දැඩිව ග්‍රහණය කර, වන්දනයද ඉටු කරනවුන් (වැනි) සිල්වතුන්ගේ කුලිය අපි අපතේ නොයවන්නෙමු. 171. තවද කන්ද ඔවුන්ට ඉහළින් එය සෙවණැල්ලක් මෙන් (පෙනෙන පරිදි) අප එසවූ සමයෙහි එය ඔවුන් මත පතිත වෙතැයි ඔවුන් සිතුවෝය. (එවිට) ‘අප ඔබට දුන් දෙය දැඩිව ග්‍රහණය කර ගන්නන්ව එහි ඇති දෙය (නිතර) මෙනෙහි කරන්න. (එහි ඇති උපදෙස් අනුව ක්‍රියා කළහොත්) ඔබ බියබැතියන් විය හැකිය’ (යැයි අපි කීවෙමු)

172. (මුහම්මද්!) ඔබගේ රබ් ආදම්ගේ දරුවන්ගෙන් ඔවුන්ගේ කොන්දෙන් ඔවුන්ගේ පරම්පරාව (පිටකර) ඔවුන්ව ඔවුන්ටම සාක්‍ෂි කර, ‘මා ඔබගේ රබ් නොවේදැ?’ යි සහතිකය ගත් විට ‘එසේමය. (එයට) අපි සාක්‍ෂි දරන්නෙමු’ යැයි ඔවුන් කී සැටි (ඔබ ඔවුන්ට සිහි කරනු. එසේ සිහිපත් කරනුයේ) ‘මෙය (පිළිබඳ) අප අනවධානයෙන් සිටියෙමු’ යැයි අවසාන දිනයෙහි ඔබ නොකියා සිටිනු පිණිසය. 173. නැතිනම් ‘(අල්ලාන්ට අනෙකක්) හවුල් කළේ පෙර විසූ අපගේ පැරැණින්නය. අප ඔවුන්ගෙන් පසුව වන ඔවුන්ගේ පැවතෙන්නන් වෙමු. එහෙයින් මගවරදවා ගත් ඔවුන් කළ දෙයට ඔබ අපව විනාශ කළ හැකිද?’ යැයි ඔබ නොකියා සිටිනු පිණිසය. 174. තවද (මෙමගින්) ඔවුන් (පාපයෙන්) හැරීම සඳහාද මෙලෙසින් (අපගේ) වැකි අප විස්තර කරන්නෙමු.

175. (මුහම්මද්!) අප කවුරුන්ට අපගේ සාධක දී තිබුණෙමුද ඔහුගේ පුවත (යුදෙව්වන් වන) ඔවුන්ට පාරායනය කර පෙන්වන්න. පසුව ඔහු එයින් තමන් ගලවා ගත්තේය. එහෙයින් සාතාත් ඔහු පසු පස ගියේය. එහෙයින් මගවරදවා ගත්තවුන්ගෙන් (කෙනෙකු බවට) ඔහු පත් විය. 176. තවද අප සිතා තිබුනහොත් එ(ම සාධක) මගින් ඔහුව උසස් කර

තිබෙන්නෙමු. එනමුත් ඔහු පොළොවට නැඹුරු වී සිය සිතැඟි(වලට වහල් වී එය) අනුගමනය කළේය. එහෙයින් ඔහුගේ නිදසුන එක් සුනඛයෙකුගේ නිදසුන මෙන් වේ. ඔබ එය එළවා දැමුවද එය දිව පිටත දමා ගන්නේය. ඔබ එය (නොසලකා) හැර දැමුවද දිව පිටත දමා ගන්නේය. අපගේ වැකි අසත්‍ය කරන සමූහයාට නිදසුන මෙයයි. එහෙයින් ඔවුන් මෙනෙහි කර වටහා ගනු පිණිස (මුහම්මද්! ඔවුන්ට) ඉතිහාසය විස්තර කරනු. 177. තමන්ට තමුන් අපරාධ කරමින් සිට අපගේ වැකි අසත්‍ය කරන සමූහයාගේ නිදසුන ඉතා නරකය. 178. කවුරුන්ව අල්ලාහ් සෘජු මඟ ගමන් කරවන්නේද ඔහුය සෘජු මඟ ලැබුවා. කවුරුන්ව ඔහු මඟ වරදවන්නේද ඔහු අලාහ ලැබුවන් (අතර)ය.

179. නිශ්චය වශයෙන්ම ජීන් හා මනුෂ්‍යයින්ගේ බොහෝ දෙනෙකු ව නිරය වෙනුවෙන්ම අපි මවා ඇත්තෙමු. (ඔවුන් කෙබන්දන්ද යත්) ඔවුන්ට හදවත් ඇත. (නමුත්) එමගින් ඔවුහු (සත්‍යය) ප්‍රත්‍යක්‍ෂ කර නොගනිති. ඔවුන්ට ඇස් ඇත. (නමුත්) එමගින් ඔවුහු (සත්‍ය සාධක) නොබලති. ඔවුන්ට කන් ඇත. (නමුත්) එමගින් ඔවුහු (උපදෙස්) නොඅසති. ඔවුන් සිවුපාවුන් වැන්නන්ය. (නැත) නැත. ඔවුන් (එයටත් වඩා) වැඩියෙන් මඟ වරදවා ගත්තවුන්ය. (තවද අපගේ වැකි පිළිබඳ) නොසැලකිලිමත් වූවෝ මොවුන්ය. 180. තවද අල්ලාහ්ට ඉතා අලංකාර නාම ඇති හෙයින් ඔබ එමගින්ම ඔහුව අමතන්න. ඔහුගේ නම්වලට වැරදි විග්‍රහ දෙනවුන්ව අත් හැර දමන්න. ඔවුන් කරමින් සිටි දෙයට ඔවුන් කුලී දෙනු ලබන්නෝමය. 181. තවද අප මැවූවන් අතර සත්‍යයට මඟ පෙන්වන එමගින් ඔවුහු යුක්තිය පසිඳලන කොටසක්ද සිටියි. 182. එමෙන්ම අපගේ වැකි අසත්‍ය කරනවුන්ව (ඔවුන්ට අප බුරුල දී පසුව) ඔවුන්ට නොහැරගෙන ආකාරයෙන් මදින් මද අප ඔවුන් ග්‍රහණය කර

ගත්තෙමු. 183. තවද මම ඔවුන්ට කල් දෙමි. නිශ්චය වශයෙන්ම මගේ කුමන්ත්‍රණය ඉතා දැඩිය.

184. (අපගේ දූතයා වන) ඔවුන්ගේ සගයාට කිසිදු උන්මාදයක් නොමැත යැයි ඔවුන් සිතා නොබලන්නෙහුද? ඔහු ප්‍රසිද්ධියේ අනතුරු අඟවා අවවාද කරන්නෙකු මිස (අන් කිසිවෙක්) නොවේ.

185. තවද අහස්හි හා පොළොවෙහි (පරි)පාලනයේද, සුළු දෙයින් අල්ලාහ් කුමක් මැවූවේද එම දෙයෙහිද, තවද ඔවුන්ගේ (මෙලොව ජීවිතය අවසන් වන) වකවානුව ඉතා සමීප විය හැකිය යන්න (පිලිබද)ද ඔවුන් (සිතා) නොබලන්නෙහුද? (විශ්මය දනවන මෙම කුර්ආනය විශ්වාස නොකරන) මොවුන් මෙයින් පසු කුමන (සත්‍ය) පුවතක් නම් විශ්වාස කරන්නෝද?

186. කවුරුන්ව අල්ලාහ් වැරදි මාර්ගයේ ගමන් කරවන්නේද ඔහුව සෘජු මාර්ගයේ යවන්නෙකු නැත්තේමය. ඔවුන්ව සිය වැරදි මගෙහි මංමුළාවන්නන්ව ඔහු අත් හැර දමන්නේය.

187. (මුහම්මද්!) අවසාන දිනය (එනම්) එහි සම්ප්‍රාප්තය කවද දැයි ඔවුහු ඔබෙන් අසති. (එයට) 'එහි ඥානය (ඇත්තේ) මාගේ රබ් වෙතය. එයට හිමි හෝරාවෙහි ඔහුව හැර අන් කිසිවෙකු එය නිකුත් නොකරන්නේය. (එය ඇති වන විට) අහස්හි සිට හා පොළොවෙහි (අධි) බරැති (සිදුවීම් මාලාවක්) ඇති වන්නේය. (එමෙන්ම) සිටිසැටියේම මිස එය ඔබ වෙත නොඑන්නේය' (මුහම්මද්!) ඔබ එය පිලිබද මනාව දන්නෙකු (යැයි සිතන්නන්) සේ ඔබගෙන් (එහි විස්තර) අසන්නෝය. එහි ඥානය (ඇත්තේ) අල්ලාහ් වෙතය. එසේ වුවද මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකු (ඒ බව) නොදනිති' යැයි පවසනු.

188. (තවද මුහම්මද්!) 'අල්ලාහ් සිත දේ හැර මාහටම කිසිදු යහපතකටද අයහපතකටද මම පොහොසත් නොවෙමි. වසන්වී ඇති දෙය මම දැන ගත්තෙමි නම් යහපතම වැඩියෙන් කරමින් සිටින්නෙමි. (තවද) නපුර මාව

ස්පර්ශ නොකරන්නේය. අනතුරු අඟවා අවවාද කරන්නෙකු හා විශ්වාස කරන සමූහයාට සුඛාරංචි පවසන් නෙකු මිස මා (වසන් වී ඇති සියළු දේ දන්නෙකු) නොවේ.

189. ඔහු කෙබන්දෙක්ද යත් එකම කෙනෙකුගෙන් ඔබ (සියල්ල) මවා එයින් එයට හිමි යුගල සමග එක්ව වාසය කිරීමට (ඇයව) පත් කළේය. ඇයව ඔහු වෙලා ගත් විට ඇය සැහැල්ලු බරක් ඉසිලුවාය. පසුව එය (තම කුසෙහි උසුලා) ගෙන ඇය සැරිසැරුවාය. එය බර වූ විට, 'ඔබ අපට යහපත් (දරුවෙකු) දුන්නොත් නිශ්චය වශයෙන්ම අපි ඔබට ස්තූති කරන්නන්ගෙන් වෙමු' යැයි ඔවුහු දෙදෙනාගේ රබ් වන අල්ලාහ් වෙත එම දෙදෙනා ප්‍රාර්ථනා කළෝය. 190. එදෙදෙනාට යහපත් (දරුවෙකු) ඔහු දුන් විට, ඔවුන්ට ඔහු දුන් දෙයින් (අල්ලාහ්ට) හවුල්කරුවෝ ඇති කළෝය. ඔවුන් හවුල්කරන දෙයින් අල්ලාහ් ඉතා උසස්ය. 191. කිසිදු දෙයක් නොමැවූ හා ඔවුන් විසින් මවන ලද දේ ඔවුන් අල්ලාහ්ට හවුල් කරන්නේද? 192. තවද ඔවුන් මොවුන්ට කිසිවක් කිරීමට හැකියාවද නොලබන්නෝය. (එපමණක් නොව) තමන්ට තමන් (කිසිදු) උපකාරයක් හෝ කර නොගන්නෝය. 193. ඔබ ඔවුන්ව සෘජු මඟ කරා ඇරයුම් කළද ඔවුන් ඔබව අනුගමනය නොකරන්නෝය. ඔබ ඔවුන්ව ඇරයුම් කිරීමද, ඇරයුම් නොකර මුව පියා ගත්තන්ව සිටීමද (එක හා) සමානය. 194. නිශ්චය වශයෙන්ම අල්ලාහ් හැර ඔබ (උදව් ඉල්ලා) අමතන්නන් ඔබ වැනි වූම (අල්ලාහ්ගේ) වහලුන්ය. (ඔවුන් දෙව්වරුන් යැයි කියනා ඔබගේ ප්‍රකාශයෙහි) ඔබ සත්‍යවාදීන් නම් ඔවුන් අමතා බලන්න. ඔවුන් ඔබට පිළිතුරු දෙන්නවා.

195. (මුෂ්රික්වරුනි! ඔබ දෙවියන් යැයි සිතමින් වදින) කුමකින් (මිනිසුන්) ඇවිදින්නෝද එවැනි කකුල් ඔවුන්ට තිබේද?

නැතිනම් කුමකින් (මිනිසුන්) ග්‍රහණය කරන්නෝද එවැනි අත්
 ඔවුන්ට තිබේද? නැතිනම් කුමකින් (මිනිසුන්) බලන්නෝද
 එවැනි ඇස් ඔවුන්ට තිබේද? (එසේත්) නැතිනම් කුමකින්
 (මිනිසුන්) ශ්‍රවණය කරන්නෝද එවැනි කන් ඔවුන්ට තිබේද?
 (එසේ තිබෙන නම්) ඔබ ඔබගේ හවුල්කරුවන් අමතන්න. පසුව
 මට (හානියක් කිරීමට ඔවුන්ගේ උදව් ගෙන) කුමන්ත්‍රණය
 කරන්න. (මාගේ මෙම අභියෝගයෙහි) මට (සුදනම් වීමට) මඳක්
 හෝ කල් දෙනුද එපා' යැයි (මුහම්මද්!) ඔබ කියනු. 196. (තවද)
 'නිශ්චය වශයෙන්ම මෙම පුස්තකය පහළ කළ අල්ලාහ්මය
 මාගේ රැකවලා. සැදහවතුන් රැක ගන්නේද ඔහුමය'(යැයිද
 මුහම්මද්! ඔවුන්ට කියනු) 197. (මුෂරික්වරුනි!) ඔහුව හැර ඔබ
 අමතනවුන් ඔබට උපකාර කිරීමට පොහොසත් නොවෙති.
 තමන්ට තමන් උපකාරද කර නොගනී. 198. ඔබ ඔවුන්ව
 සාජු මාර්ගයෙහි (සිට) ඇරයුම් කළද ඔවුහු එය නොඅසති.
 (මුහම්මද්!) ඔවුන් (ඔබට සවන් දෙමින්) ඔබ දෙස බලන්නාක්
 මෙන් ඔබට පෙනෙනු ඇති (නමුත්) ඔවුහු (ඔබව ඇත්තෙන්ම)
 නොබලන්නෝය.

199. (මුහම්මද්!) ඔබ සමාව ගනු. යහපතද අණ
 කරමින් සිටිනු. (තවද ඔබ) අනුවණයන් නොසලකා හැර
 දමනු. 200. සාතාන් වෙතින් එක් (සුළු) දෙගිඩියාවක්
 ඔබ ව්‍යාකූල කරයි නම් (එවිට) අල්ලාහ් මගින් එයට
 රැකවල් පතන්න. නිශ්චය වශයෙන්ම ඔහු සවන් දෙන්නාය,
 සර්වඥයාය. 201. නිශ්චය වශයෙන්ම (අල්ලාහ්ට) බියබැතිවන
 එවැන්නන්ව සාතාන්ගේ (වැරදි) සිතුවිල්ලක් ස්පර්ශ කළ විට,
 ඔවුහු (අල්ලාහ්ව) මෙනෙහි කරති. එසැනින් ඔවුහු (වැරදි
 සිතුවිලිවලින් මිදී) අවදි වන්නෝය. 202. තවද (සාතාන්වරුන්ගේ)
 සහෝදරයෝ (වන දුෂ්ටයින්) ඔවුන්ව මඟ වැරදවීමෙහි

ඇදගෙන යති. පසුව (ඔවුහු එම දුෂ්ට ක්‍රියාවෙහි) කිසිදු අඩුවක් නොකරති.

203. තවද (ඇතැම් විට) කිසිදු වැකියක් ඔබ නොගෙනෙන විට 'එය ඔබ(ම ගොතා) ගෙනෙන්නට තිබුණි නොවේදැයි (සරදම් මුඛයෙන් ඔවුන්) කියන්නෝය. එයට (මුහම්මද්!) 'මා පිළිපදිනුයේ මාගේ රබ් විසින් මට 'වහි' මගින් දන්වනු ලැබෙන දෙයමය' (මිනිසුනි!) මෙය ඔබගේ රබ් විසින් (ඔබට) දෙන ලද ඥානාලෝකයක්වද විශ්වාස කළ සමූහයාට සෘජු මගක්වද (අල්ලාහ්ගේ) දයාවක්වද තිබෙන්නේය' යැයි පවසනු.

204. තවද (මිනිසුනි!) කුර්ආනය පාරායණය කරනු ලැබුවේ නම් ඔබ එයට නිහඬව සවන් දෙන්න. එමගින් ඔබ දයාව දක්වනු ලැබිය හැකිය.

205. (මුහම්මද්!) ඉතා යටහත්ව හා බියෙන් යුතුව ඔබගේ සිත යටින්, වදනින් උස් ස්වරයකින් තොරව උදයෙහි හා සවසෙහි ඔබගේ රබ්ව මෙතෙහි කරනු. (ඔහුව) අනවධාන වූවන්ගෙන් ඔබද (කෙනෙකු) නොවන්න. 206. නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් වෙත සිටිනවුන් ඔහුව නැමදීමෙහි උඩඟු නොවන්නෝය.

තවද ඔවුහු (නිතිපතා) ඔහු සුවිශුද්ධ කරමින්ද ඔහුට සිරස පහත් කරමින්ද සිටින්නෝය. (සජ්ද 1)

8. අල් අහ්ලාල් - යුධ ජයෙන් අත්කරගන්නා වස්තුව (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. (මුහම්මද්!) යුධ ජයෙන් අත්කර ගත් වස්තුව පිළිබඳ ඔවුන් ඔබගෙන් අසන්නෝය. (එයට) යුධ ජයෙන් අත්කර ගත් වස්තුව

අල්ලාන්ට හා ඔහුගේ දූතයාට හිමිය යැයි කියනු. එහෙයින් ඔබ අල්ලාන්ට බියබැතිවෙන්න. ඔබ අතර ඇති තත්වයන් නිසි කර ගන්න. ඔබ සත්‍ය විශ්වාසිකයින් නම් අල්ලාන්ට හා ඔහුගේ දූතයාට අවනත වෙන්න. 2. (සත්‍ය) විශ්වාසිකයින් කවුරුන්ද යත් 'අල්ලාන්' යැයි (ඔවුන් ඉදිරියේ) සඳහන් කරනු ලැබුවහොත් ඔවුන්ගේ හදවත් සලිත වෙයි. තවද ඔහුගේ වැකි ඔවුන්ට පාරායනය කර පෙන්වනු ලැබුවහොත් එය ඔවුන්ගේ විශ්වාසය තවතවත් වැඩි කරයි. ඔවුහු සිය රබ් වෙත (තම සියළු කාර්යයන් භාර කර) පූර්ණ විශ්වාසය තබති. 3. (තවද) ඔවුන් කෙබන්දන්ද යත්, සලාතය ඉටු කර අප ඔවුන්ට දී ඇති දෙයින් (නිර්ලෝභීව) වියදම්ද කරති. 4. සත්‍ය විශ්වාසිකයින් මෙවැන්නන්ය. ඔවුන්ට ඔවුන්ගේ රබ් වෙත (විශිෂ්ට) පදවි හා ඤානවද, ගෞරවනීය බොජුන්ද ඇත.

5. (මුහම්මද්! යුධ ජයෙන් අත්කර ගන්නා වස්තුව බෙද දීමෙහි ඔවුන් සැහීමට පත් නොවීම) ඔබගේ රබ් ඔබ ගේ නිවසින් සත්‍යය මගින් ඔබව පිට කිරීම (පිළිබඳ) ඔවුන් කැමති නොවුවා සේ තිබේ. නිශ්චය වශයෙන්ම විශ්වාසිකයින්ගෙන් එක් පාර්ශවයක් (බද්'ර සංග්‍රාමයට ඔබ සමග පැමිණීම) අප්‍රිය කරන්නවුන්ව සිටිනා අතර... 6. (සටන් කිරීම අනිවාර්යය යැයි) ඔවුන්ට පැහැදිලි වූ පසු, තමුන් (සියැසින්ම මරණය) දකිමින් සිටි විට (නාඳුනන කවුරුන් විසින්දෝ) මරණය කරා ඇද යමින් සිටින්නාක් මෙන් මෙම සත්‍යයෙහි ඔවුන් ඔබ සමග තර්ක කරන්නෝය. 7. තවද (සතුරු) පිරිස් දෙකින් එකක් නිශ්චය වශයෙන්ම එය ඔබටම යැයි අල්ලාන් ඔබට පෙරොන්දු වූ සැටි (මෙතෙහි කරන්න. තවද එදෙපිරිසෙන්) නිශ්චය වශයෙන්ම නිරායුධ (වෙළඳ) තවලම ඔබට ලැබිය යුතු යැයි ඔබ ආශා කළෙහිය. නමුත් අල්ලාන් සිය පොරොන්දු මගින් සත්‍යය

නගා සිටුවන්නටද (එමගින්) ප්‍රතිකේෂ්ප කරන්නන් මුලිනුපුටා දමන්නටද අදහස් කරන්නේය. 8. (තවද) වැරදිකරන්නන් අප්‍රිය කළද, සත්‍යය නගා සිටුවන්නට හා අසත්‍යය විනාශ කරන්නටම ඔහු සිතන්නේය.

9. ඔබ ඔබගේ රබ්ගෙන් ඔබව රැකීම පැතු වීට ('ඔබ සමග එක්ව පැමිණෙන්නන්ට) මලාඉකාවරුන් දහසක් (දෙනෙකු) මගින් නිශ්චය වශයෙන්ම මම ඔබට උපකාර කරන්නෙමි' යැයි ඔහු ඔබට පිළිතුරු දුන්නේය. 10. (ඔබට) සුඛාරංචියක්වද එමගින් ඔබගේ හදවත් සන්සුන් වීම වෙනුවෙන් මිස අල්ලාහ් එය නොකළේය. තවද නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගෙන් මිස උදව් (අන් කිසිවකින් පැමිණෙන්නේ) නැත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අබ්බවන්නාය, ශ්‍රොතාන්විකයාය.

11. (විශ්වාසවන්තයිනි! සතුරන්ගේ සංඛ්‍යාවේ විශාලත්වය දූක බිය නොවී) නිර්භය වනු පිණිස ඔහු වෙතින් සුළු නිද්‍රාවක්ද ඔහු දූමිමේය යන කරුණද (මෙනෙහි කරන්න. තවද එවිට) ඔබව එය මගින් පවිත්‍ර කරනු පිණිසද, ඔබ වෙතින් සාතාන්ගේ අපවිත්‍රය ඉවත් කර දමනු පිණිසද, ඔබගේ හදවත් ශක්තිමත් කර එය මගින් ඔබගේ පාද ස්ථිර කරනු පිණිසද අහසින් වැසි පහළ කළේද ඔහුමය. 12. ඔබගේ පරමාධිපති සුර දුතයන්ට නියෝග කරමින් සැබවින්ම මම ඔබ සමඟය විශ්වාසවන්තයින්ව ශක්තිමත් කරන්න, අවිශ්වාසවන්තයන් පිට තැනිගැන්ම (හීනිය) ඇති කරන්නෙමි. ඔවුන්ගේ සිරුරෙහි සන්ධි සිද දමා ගෙල සිද දමන්න යැයි පැවසූ හැටි මෙනෙහි කරන්න.

13. එය නිශ්චය වශයෙන්ම ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට පටහැනි වූවෝය යන හේතුව නිසාය. තවද කවුරුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට පටහැනි වන්නෝද, නිශ්චය වශයෙන්ම අල්ලාහ් (එවැන්නන්ට) දඬුවම් කිරීමෙහි ඉතා දඩිය.

14. (ඔවුන්ට යුධ පිරිසෙහි) 'මෙන්න! මෙය රස විඳ බලන්න. (නුඹලා වැනි) ප්‍රතිකේෂප කරන්නන්ට නිශ්චය වශයෙන්ම (එලොවෙහිද) නිරයේ හිංසන ඇත' (යැයි ඔවුන්ට පවසනු ලැබේ)

15. විශ්වාසවන්තයිනි! යුධ බිමෙහි සටන් වැදීමට සේනා දෙකම ළං වී සිටින විට, ප්‍රතිකේෂප කරන්නන් දුටුවහොත් ඔවුන්ට (බියෙන්) පිටු පා (පළා) නොයන්න. 16. යුධ (උපායක් ලෙසින් සිරුවෙන්) පසෙකට වන්නාවද, නැතිනම් (තම) බලඇණි සමග එක් වන්(නා අදහසින් පසුබසින්)නා හැර කවුරුන් හෝ එදින පිටුපා ගියහොත්, නිශ්චය වශයෙන්ම ඔහු අල්ලාහ්ගේ උදහසත් සමගම මිදෙන්නේය. (තවද) ඔහුගේ රැඳුම්පල නිරයයි. (අවසාන වශයෙන්) ළඟාවන තැන්වලින් එය ඉතා නරකය.

17. (විශ්වාසිකයින්! බද්ඊ සංග්‍රාමයෙහි සතුරන් වන) ඔවුන්ව ඔබ නොමැරුවෙහිය. එනමුත් ඔවුන්ව අල්ලාහ්ම මැරුවේය. (තවද මුහම්මද්! සතුරන් වෙත) ඔබ (වැලි) විසි කළ විට (එය) ඔබ විසි නොකළේය. එනමුත් එමගින් විශ්වාසිකයින්ට අලංකාර පරීක්ෂණයක් කරනු පිණිස අල්ලාහ්ම (එය) විසි කළේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අසන්නාය, බලන්නාය. 18. එ(ම) ජය (අල්ලාහ් වෙතිනි). තවද නිශ්චය වශයෙන්ම අල්ලාහ් ප්‍රතිකේෂප කරන්නන්ගේ කුමන්ත්‍රණ දුබල කළ හැක්කෙකි. 19. ඔබ තීරු ව සොයන්නන් නම් (මෙන්න එය පිලිබඳ) තීරු ව ඔබ වෙත ස්ථිරවම පැමිණ ඇත්තේය. තවද ඔබ (යුද්ධ කිරීමෙන්) ඉවත් වුණහොත් එය ඔබටම යහපත්ය. තවද ඔබ (යුධ කිරීමට) හැරුණහොත් (උදව් කිරීමට) අපද (ඔබ දෙසට) හැරෙන්නෙමු. ඔබගේ පිරිස කෙතරම් විශාල වුවද (එය) ඔබට කිසිදු එලක්

කිසිවිටෙක ගෙන දෙනු නොමැත. තවද නිශ්චය වශයෙන්ම විශ්වාසිකයින් සමග අල්ලාහ් සිටින්නේය.

20. විශ්වාසිකයනි! ඔබ අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වෙන්න. ඔබ (ඔහුට) සවන් දෙමින්ම ඔහුගේ අණට පිටුපා ඔහු වෙතින් නොහැරෙන්න. 21. 'අපි සවන් දුනිමු' යැයි (මුවෙන් පමණක්) පවසා (ඇත්තෙන්ම) සවන් නුදුන්නන් සේ ඔබද නොවන්න. 22. (පොළොවෙහි) සැරිසරනවුන්ගෙන් අල්ලාහ් වෙත ඉතාම නරක වන්නේ සත්‍යය(ට සවන් දෙමින්ම එය) වටහා නොගන්නා (මෙවැනි) බිහිරන් හා (එවැනිමවූ) ගොළුවන්ය. 23. (සෘජු මඟ පෙන්වීමට සුදුසු) යම් යහපතක් ඔවුන් වෙත තිබේ යැයි අල්ලාහ් දන්නේ නම්, ඔහු ඔවුන්ව සවන් දෙන්නට සලසනු ඇත. (එවැනි කිසිදු යහගුණාංගයක් ඔවුන් කෙරෙහි නැති හෙයින්) ඔහු ඔවුන්ව සවන් දෙන්නට සැලසුවද (එය) ප්‍රතිකෂේප කළවුන් ලෙසින්ම ඔවුන් ආපසු (වැරදි මාර්ගයට) හැරෙනු ඇත.

24. විශ්වාසිකයනි! ඔබව ජීවත් කිරීම කරා (අල්ලාහ්ගේ දූතයා වන) ඔහු ඔබව ඇමතුවහොත්, අල්ලාහ්ට හා (එම) දූතයාට ප්‍රතිචාර දක්වන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් මිනිසා හා ඔහුගේ හදවත මධ්‍යයෙහි වෙලා සිටින්නේය යන කරුණ හා නිශ්චය වශයෙන්ම ඔහු වෙතම ඔබ (දිනෙක) එක් රැස් කරනු ලබන්නෙහුය යන කරුණද ඔබ ස්ථීරවම දැන ගන්න. 25. තවද ඔබ අතුරින් අපරාධ කළවුන්ව පමණක් සුවිශේෂීව ග්‍රහණය කර නොගන්නා (පොදුවේ පහළ වන) හිංසනය ගැන ඔබ බියබැති වෙන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දඩ්ඪය යන කරුණද ඔබ ස්ථීරවම දැනගන්න.

26. ඔබ (මක්කාව නම්) භූමියෙහි දුබල සුළුතරයක්ව සිට, කුමන මිනිසෙකු (කුමන මොහොතේ) ඔබ හා ගැටෙමින් යනු

ඇති දෝ යැයි ඔබ ත්‍රස්ත වී සිටි සමයෙහි ඔබ තුනි පුදන්නන් වනු පිණිස ඔහු ඔබට (නිර්භයව ජීවත් විය හැකි මදිනාවෙහි) ඉඩ සලසා දී සිය උදව් මගින් ඔබව ශක්තිමත් කර පවිත්‍ර ආහාරද ඔහු ඔබට දුන් සැටි මෙතෙහි කරන්න. 27. විශ්වාසිකයින්! ඔබ අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට වංචා නොකරන්න. තවද (ඔබ කරනුයේ නොකටයුත්තක් යැයි දැන)දූතම ඔබ සන්නකයේ ඇති අනුන් රැක බලා ගන්නට දුන් වස්තුවෙහි වංචා නොකරන්න. 28. නිශ්චය වශයෙන්ම ඔබගේ වස්තුවද, ඔබගේ දුදරුවන්ද, (ඔබට) පරීක්ෂණයක්ව තිබෙන බවද (ඔබට) විශිෂ්ටතම ත්‍යාග ඇත්තේ නිශ්චය වශයෙන්ම අල්ලාහ් වෙතමය යැයිද ඔබ (හොදින්) දැනගන්න.

29. විශ්වාසිකයින්! ඔබ අල්ලාහ්ට බියබැතිවන්නේ නම්, ඔබට යහපත් අවසානයක්ද දී ඔහු ඔබ වෙතින් පාපයන් නැති කරන්නේය. තවද අල්ලාහ් (තමන් වෙත) අති විශිෂ්ට ත්‍යාග ඇත්තාය. 30. තවද (මුහම්මද්!) ප්‍රතික්ෂේප කරන්නන් ඔබව සිරගත කිරීමටද, ඔබව ඔවුන් සාතනය කිරීමටද, ඔබව පිටුවහල් කිරීමටද (යනාදි ලෙසින්) ඔබට විරුද්ධව කුමන්ත්‍රණ කරමින් සිටි සැටි (මෙතෙහි කරන්න) ඔවුන් කුමන්ත්‍රණ කරමින් සිටියෝය. අල්ලාහ්ද කුමන්ත්‍රණ කරමින් සිටියෝය. (එනමුත්) කුමන්ත්‍රණ කරන්නන්ගෙන් විශිෂ්ටයා අල්ලාහ්ය.

31. අපගේ වැකි ඔවුන්ට පාරායනය කර පෙන්වනු ලබන්නේ නම් (එයට) ඔවුන් 'නිශ්චය වශයෙන්ම අපි (මෙයට පෙරම මෙය) අසා ඇත්තෙමු. අප සිතුවොත් මෙය මෙන් අපිද කියන්නෙමු. මෙය පැරැණිත්තන්ගේ ගෙතුම් මිස (අන් කිසිවක්) නොවේ' යැයි පවසති. 32. තවද 'අල්ලාහ් ඔබ වෙතින් පැමිණි මෙයම සත්‍යය නම් අහසේ සිට අප මත ගල් වරුෂා වස්සවනු. නැතිනම් වේදනාකාරී හිංසනයක් අප කරා (හැකි

නම්) ගෙනෙහි' යැයි ඔවුන් කී සැටිද (මුහම්මද්! ඔබ මෙනෙහි කරනු) 33. (මුහම්මද්!) ඔබ ඔවුන් අතර සිටින විට ඔවුන්ව හිංසා කරන්නෙකු ව අල්ලාහ් නොමැත. තවද ඔවුන් සමාව යදින්නන්ව සිටින විටද ඔවුන් හිංසා කරන්නෙකු ව අල්ලාහ් නොමැත. 34. අල්ලාහ් ඔවුන්ව හිංසා නොකිරීමට ඔවුන්ට අන් කුමන හේතු ඇත්තේද? තවද ඔවුන් එහි භාරකාරයන් නොම වම ශුද්ධ වූ මස්ජිදුල් හරාමයෙන් (විශ්වාසිකයින්) වළකන්නෝය. එයට හිමි භාරකරුවන් විශ්වාසිකයින් මිස (අනෙකෙක්) නොවේ. එසේ වුවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මෙය වටහා නොගන්නෝය. 35. තවද (අල්ලාහ්ගේ) නිවසෙහි ඔවුන්ගේ වන්දන (ලෙසින්) උරුවම් බෑම හා අත්පුඩි ගැසීම මිස අන් කිසිවක්ව නොතිබුණේය. 'ඔබ ප්‍රතිකෂේප කරමින් සිටි හේතුවෙන් (අද දිනයේ) හිංසනය රස විදින්න' (යැයි ඔවුන්ට කියනු ලැබේ)

36. නිශ්චය වශයෙන්ම ප්‍රතිකෂේප කරන්නෝ සිය ධනය අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයින්ව) වැළැක්වීමට වියදම් කරති. මතුද ඔවුන් එය මෙලෙසින්ම වියදම් කරනු ඇති හෙයින් පසුව එය ඔවුන්ටම දුකක් වනු ඇත. පසුව ඔවුහු (විශ්වාසිකයින් විසින්) පරාජය කරනු ලබන්නෝය. තවද ප්‍රතිකෂේප කරන්නෝ නිරය කරා එක් රැස් කරනුද ලබන්නෝය. 37. දුදනන්ව ඔවුන්ගෙන් ඇතැමෙකු මත තවත් ඇතැමෙකු ව පවරා ඔවුන් සියල්ලන්වම එක් ගොඩක් කර පසුව එම ගොඩ නිරයට පත් කිරීමටම අල්ලාහ් සුදනන්ගෙන් දුදනන් වෙන් කරන්නේය. අලාහ ලැබුවන් (යනු) මොවුන්මය.

38. (මුහම්මද්! මින් මතු හෝ) ඔවුන් (කලහ ඇති නොකර) ඉවත් වුවහොත් ස්ථිර වශයෙන්ම පසු වී ගිය පාපයන් සමා කරනු ලැබේ (යැයි) ප්‍රතිකෂේප කරන්නන්ට කියනු. (එසේ නොමැතිව කලහ ඇති කිරීමටම) ඔවුහු නැවතත් හැරෙති

නම් (මොවුන් මෙන්ම වූ) පැරැණිනන්ගේ (විනාශකාරී) මග නිශ්චය වශයෙන්ම (මොවුන්ටද) ඇති වී තිබේ (යැයිද කියනු) 39. බලය සම්පූර්ණයෙන් අල්ලාහ් ට නතු වන තෙක් ඔවුන් සමඟ සටන් වදින්න. ඔවුන් මෙයින් (සටනින්) ඉවත් වුවහොත් ඔවුන් කරන්නා වූ දෙය දෙස අල්ලාහ් බලා හිඳීයි. 40. ඔවුන් පිටුපෑවොත් (එවිට) නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබගේ රැකවලාය යැයි ස්ථිරවම දැනගන්න. රැකවලුන් අතුරින් ඔහු විශිෂ්ටයාය, උදව් කරන්නන්ගෙන්ද ඔහු විශිෂ්ටයාය.

41. තවද (විශ්වාසිකයින්!) නිශ්චය වශයෙන්ම ඔබ යුධ ජයෙන් අත් කර ගත්තේ කුමක් වුවද, එවිට නිශ්චය වශයෙන්ම එහි පහෙන් කොටසක් අල්ලාහ්ටද, (ඔහුගේ) දූතයාටද, (ඔහුගේ) ඥාතීන්ට, අනාචයින්ටද, දුගීන්ට හා මගීන්ටද හිමි බව අල්ලාහ්ව හා (බද්ඊර් සංග්‍රාම සමයෙහි) සේනා දෙක මුණ ගැටුනු (යුද්ධයේ එම) තීරණාත්මක දිනයේ අප අපගේ ගැත්තාට පහළ කළ (ප්‍රාතිහාරීජනක සහය අපම පහළ කළ) දෙය(ක් යැයි)ද ඔබ විශ්වාස කරනවුන් නම් (ස්ථිරවම) දැනගන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සෑම දෙය මතම බලය ඇත්තාය.

42. (බද්ඊර් සංග්‍රාම සමයෙහි ඔබට) සම්පව තිබුණු බැවුමෙහි ඔබද (ඔබට) ඇතින් තිබූ බැවුමෙහි ඔවුන්ද (අබු සුරියාන් ඇතුළු වෙළඳ) තවලම්කරුවන් ඔබට පහළින්ද සිටි මොහොත (ඔබ මෙතෙහි කරන්න). ඔබ එකිනෙකා අතර එකඟතාවයක් ඇති කර තිබුණහොත් එම එකඟතාවයෙහි ඔබ වෙනස් වන්නට තිබුණි. එනමුදු (අල්ලාහ්) තීරු කළ කාරියක් (එලෙසින්ම) අල්ලාහ් ඉටු කිරීමටද, විනාශ වූවන් නියම සාධකයක් මතම විනාශ වීම සඳහා හා දිවි රැකුනන් නියම සාධකයක් මතම රැකෙනු පිණිසද (ඔබ සෑම එකවිටම ඔහු එහි එක්තැන් කළේය). නිශ්චය වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නාය, සර්වඥයාය.

43. (තවද මුහම්මද්!) ඔබගේ සිහිනයෙහි ඔවුන් (සංඛ්‍යාවෙන්) අඩු කර අල්ලාහ් පෙන්වූ සැටිද (ඔබ මෙතෙහි කරනු). ඔවුන් වැඩි කර ඔබට පෙන්වා තිබුණහොත් ඔබ (සියළු දෙන) දිරිය පිරිහී (යුධ කිරීම පිළිබඳ) ඔබ අතර මතභේද ඇති කර ගන්නෝය. නමුත් අල්ලාහ් (ඔබව එයින්) බේරා ගත්තේය. නිශ්චය වශයෙන්ම ඔහු සිත්වල ඇති දෙය දන්නාය.

44. ඔබ (ගේ සේනා දෙක) මුණගැසුනු අවස්ථාවෙහි ඔවුන්ව ඔබගේ ඇස්වලට ඔහු අඩු කර දැක්වූ සැටිද, ඔබව ඔවුන්ගේ ඇස්වලට ඔහු අඩු කර පෙන්වූ සැටිද මෙතෙහි කරනු. තීන්දු වූ දෙය එලෙසින්ම ඉටු වීමටම (අල්ලාහ් එසේ කළේ යැයි ඔබ දැන ගන්න). තවද සියළු කාරියන් ආපසු හැරිය යුත්තේ අල්ලාහ් වෙතමය.

45. විශ්වාසිකයිනි! ඔබ (යුධ සමයෙහි සතුරන්ගේ) සේනාව හමු වුවහොත් නොසැලී සිට අල්ලාහ්ව වැඩියෙන් මෙතෙහි කරන්න. (එසේ කිරීමෙන්) ඔබ ජයග්‍රාහකයින් විය හැකිය.

46. එමෙන්ම ඔබ අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වන්න. තවද ඔබ අතර මතභේදද ඇති නොකරගන්න. (එසේ වුවහොත්) ඔබට දිරිය අහිමි වන්නේය. තවද ඔබගේ බලයද පිරිහෙන්නේය. එහෙයින් ඔබ ඉවසා සිටින්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඉවසන්නන් සමගය. 47. (පුහු) ආඩම්බරය සඳහාද මිනිසුන්ට පෙන්වීම සඳහාද සිය නිවෙස්වලින් (විශ්වාසිකයින්ට එරෙහිව සටන් කිරීමට) පිට වෙමින්ද අල්ලාහ්ගේ මාර්ගයෙන් මිනිසුන් වළක්වමින්ද සිටියවුන් මෙන් ඔබද නොවන්න. තවද ඔවුන් කරන දෙය අල්ලාහ් සිසාරා සිටින්නාය.

48. සාතාත් ඔවුන්ගේ ක්‍රියා ඔවුන්ට අලංකාර කර පෙන්වා, 'අද දින මිනිසුන් අතර ඔබව ජය ගන්නන් කිසිවෙකු නැත. මමද ඔබට සහයව සිටිමි' යැයි කියමින් සිටි සැටිද (මුහම්මද් ඔබ

මෙතෙහි කරනු. පසුව සාතාන් වන) ඔහු සේනා දෙක මුහුණට මුහුණ ලා හමු වූ විට පිටුපායමින්, 'නිශ්චය වශ යෙන්ම මම ඔබලාගෙන් ඉවත් වූවෙමි. නිශ්චය වශයෙන්ම ඔබ නොදකින දේ මම දකින්නෙමි. නිශ්චය වශයෙන්ම මම අල්ලාහ්ට බිය වෙමි' යයිද කීවේය. අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩිය. 49. වේෂධාරීන්ද හදවත්හි රෝග තිබුණුවන්ද (විශ්වාසිකයින් පෙන්වා) 'මොවුන්ව මොවුන්ගේ ධර්මය මත් කර ඇත' යැයි කියා ගත් සැටිද (මුහම්මද් ඔබ මෙතෙහි කරනු). නිශ්චය වශයෙන්ම අල්ලාහ් අභිබවන්නාය ඥානාන්විතයාය (එහෙයින්) නිශ්චය වශයෙන්ම කවුරුත් සිය කාරියන් (මුළුමනින් භාර කර) අල්ලාහ් මත විශ්වාසය තබන්නේද (ඔහු ජය ලබන්නේය).

50. ප්‍රතිකෂේප කරන්නන්(ගේ ප්‍රාණය) මලාඉකාවරුන් අත්පත් කර ගන්නා සමයෙහි (මුහම්මද් එය) ඔබ දුටු වෙහි නම් (එය ඉතා බිහිසුණු වනු ඇත. මලාඉකාවරුන් වන) ඔවුන් ඔවුන්ගේ මුහුණු මත හා ඔවුන්ගේ පසුපසටද ගසනු ඇත. 'දූවෙන වේදනාව රස විද බලන්න' (යැයිද කියනු ඇත). 51. (තවද මලාඉකාවරුන් ඔවුන් අමතා) 'එ(ම හිසංන)ය ඔබගේ අත්(වලින්ම උපයා) පෙරටු කළ (පාපයන්) නිසාවෙනි. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සිය වහලුන්ට (මදක් හෝ) අපරාධ කරන්නෙකුව නොමැත' (යැයිද කියති) 52. ෆිර්අවුන්ගේ සමූහයා, තවද ඔහුට පෙර සිටියවුන්ගේ තත්ත්වය සේම (මොවුන්ගේ තත්ත්වයද) තිබේ. ඔවුන් අල්ලාහ්ගේ වැකි අසත්‍ය කළ හෙයින් ඔවුන්ගේ (එම) පාපයන් හේතු කොටගෙන අල්ලාහ් ඔවුන්ව ග්‍රහණය කර ගත්තේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ශක්තිවන්තයාය. දඬුවම් කිරීමෙහි ඉතා තීව්‍රයාය. 53. මෙය, යම් ජනකොටසක් මත අල්ලාහ් ප්‍රදනය කළ කිසිදු භාග්‍යයක් නිශ්චය වශයෙන්ම ඔවුන්ම එය වෙනස් කර ගන්නා

තුරු අල්ලාහ් වෙනස් කරන්නෙකු ව නැත යන හේතුව නිසාය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නාය, සර්වඥයාය. 54. ෆිර්අවුන්ගේ සමූහයා, තවද ඔහුට පෙර සිටියවුන්ගේ තත්ත්වය සේම (මොවුන්ගේ තත්ත්වයද) තිබේ. ඔවුන්ද සිය රබ්ගේ සාධක අසත්‍ය කරමින් සිටි හෙයින් ඔවුන්ගේ පාපයන් හේතුකොට ගෙන අපි (ඔවුන්ව) විනාශ කර දමුවෙමු. තවද ෆිර්අවුන්ගේ සමූහයාව අප ගිල්වූයෙමු. (මොවුන්) සැවොම අපරාධකරුවෝව සිටියහ.

55. (පොළොවෙහි) සැරිසරනවුන්ගෙන් අල්ලාහ් වෙත ඉතාම නරක වන්නේ ප්‍රතිකේෂප කළවුන්ය. එහෙයින් ඔවුන් විශ්වාස නොකරන්නෝමය. 56. ඔවුන් කෙබන්දන්ද යන් ඔවුන් අතර (වන්නන් සමග) ඔබ ගිවිසුමක් ඇති කර ගත්තෙහිය. පසුව ඔවුහු ගිවිසුම සෑම වතාවකම බිඳ දමන්නෝය. ඔවුන් (මේ පිළිබඳ) බිය වන්නේද නැත. 57. එහෙයින් සටනෙහි ඔබ ඔවුන්ව (පහර දීම සඳහා) ලබා ගතහොත් ඔවුන්ව (මැරීම සිරභාරයට ගැනීම යනාදිය) මගින් පසුපසින් සිටින්නන්ව සිසිකඩ යවනු. (මෙමගින්) ඔවුන් පාඩමක් ලැබිය හැකිය. 58. තවද යම් පිරිසකින් දෝහි විමක් ඔබ බිය වුවහොත් (එයට) සමච (එම ගිවිසුම) ඔබ ඔවුන් වෙත විසි කරනු. නිශ්චය වශයෙන්ම අල්ලාහ් දෝහිත්ව ප්‍රිය කරන්නේ නැත.

59. ප්‍රතිකේෂප කරන්නන් තමන් (අපගේ ග්‍රහණයෙන්) ගැලවුණේ යැයි සිතනු එපා. නිශ්චය වශයෙන්ම ඔවුන් (අපව) නොහැකියාවට පත් කරනු නොමැත. 60. තවද ඔවුන්ට එරෙහිව (සුධ කිරීම සඳහා) ජවයෙන් හැකි දෙයද (හුරුබුහුටි) අශ්වයින් බැඳ තබා ගැනීමද ඔබ (නිතර) සුදනම් කර තබන්න. මෙයින් අල්ලාහ්ගේ සතුරන්වද ඔබගේ සතුරන්වද මොවුන් නොවන්නන්වද බිය ගන්වන්නට ඔබ සලස්වන්නෙහුය. ඔවුන්ව

ඔබ නොදන්නේය. අල්ලාන් ඔවුන්ව දන්නේය. අල්ලාන්ගේ මාර්ගයේ ඔබ කුමක් වියදම් කළද (එහි ප්‍රතිඵලය) ඔබ පූර්ණ ආකාරයෙන් දෙනු ලබන්නේය. (මෙම විෂයයෙහි ඔබ මඳක් හෝ) අසාධාරණය කරනු නොලබන්නෙහුය. 61. එසේ නොමව ඔවුන් සාමය වෙත නැඹුරු වුවහොත් (මුහම්මද්) අල්ලාන් මත (සියළු) කාරියන් භාර කර ඔබද එය වෙත නැඹුරු වන්න. නිශ්චය වශයෙන්ම ඔහු සවන් දෙන්නාය, සර්වඥයාය. 62. තවද (මුහම්මද්!) ඔවුන් (ඔබව) මුළා කර ඔබට හදි කිරීමට සිතුවහොත් එවිට ඔබට (උදව් කිරීමට) අල්ලාන් ප්‍රමාණවත්ය. සිය උදව් මගින් හා විශ්වාසිකයින් මගින් ඔබව ශක්තිමත් කළේ ඔහුය. 63. තවද (විශ්වාසිකයින් වන) ඔවුන්ගේ හදවත් අතර දයාව දුමුචේය. පොළොවෙහි ඇති සෑම දෙයක්ම ඔබ වැය කළද ඔවුන්ගේ හදවත් අතර දයාව දමන්නට ඔබට නොහැකි වන්නට තිබුනි. එනමුත් අල්ලාන් ඔවුන්ගේ හදවත් අතර දයාව (කිසිදු අපහසුවකින් තොරවම) දුම්මේය. නිශ්චය වශයෙන්ම ඔහු අභිබවන්නාය, ඥාණාන්විතයාය.

64. නබිවරය! ඔබටද විශ්වාසිකයින් අතර ඔබව අනුග මනය කළවුන්ටද අල්ලාන් ප්‍රමාණවත්ය. 65. වක්තාවරයට විශ්වාසවන්නයන් (යුධ බිමෙහිදී) යුද්ධය සඳහා දිරි ගන්වන්නී ඔබ අතර ඉවසීමෙන් සිටින්නාවූ විසි දෙනෙක් ඇතොත් (අවිශ්වාසවන්නයින්) දෙසිය දෙනෙකු ජය ගනිති සිය දෙනෙකු සිටියහොත් (අවිශ්වාසවන්නයින්) දහසක් ජය ගන්නෝයි සැබවින්ම ඔවුන් අවබෝධයෙන් තොරවූ පිරිසක්ව සිටීම මෙයට හේතුවේ 66. නිශ්චය වශයෙන්ම දැන් ඔබ කෙරෙහි දුබලකම ඇති බව අල්ලාන් මනාව දැන ඔබට (ඔබගේ කාරියන්) පහසු කර ඇත්තේය. එහෙයින් ඔබගෙන් ඉවසීම ඇති සිය දෙනෙකු සිටියහොත් ඔවුන් දෙසියය දෙනෙකු ජය ගන්නෝය.

(එවැන්නන්) දහසක් ඔබගෙන් සිටියහොත් අල්ලාහ්ගේ නියමය පරිදි දෙදහසක් දෙනෙකුව ඔවුන් ජය ගන්නෝය. අල්ලාහ් ඉවසන්නන් සමගය.

67. කිසිදු දූතයෙකුට ඔහු රුධිරය පොළොවෙහි හලන තෙක් ඔහුට යුධ සිරකරුවන් සිටීම සුදුසු නොවේ. ඔබ මෙලොව වස්තුව පතන්නෙහුය. (නමුත්) අල්ලාහ් (ඔබට) එලොව (ජය) පතන්නේය. තවද නිශ්චය වශයෙන්ම අල්ලාහ් අභිබවන්නාය, ඥානාන්විතයාය. 68. අල්ලාහ් වෙනින් එක් අකුරක් ඉස්සර නොවුණේ නම් ඔබ (බද්ඊර් සමයෙහි වන්දි මුදල) ගැනීමෙහි දවැන්ත හිංසනයක් ඔබව ග්‍රහණය කර ගන්නට තිබුණි. 69. එහෙයින් (යුධ ජයෙන්) ඔබ ලද වස්තුවෙන් අනුමත කරනු ලැබුවක්ව හොඳ දෙයක්ව අනුභව කරන්න. තවද අල්ලාහ්ට බියබැති වෙන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාවන්නාය, පරම දයාබරයාය.

70. (මුහම්මද්!) 'ඔබගේ හදවත්හි යම් යහපතක් තිබෙන බව අල්ලාහ් දන්නේ නම් ඔබගෙන් (වන්දි ලෙසින්) ගනු ලැබූ දෙයට වඩා විශිෂ්ට දෙය ඔබට දී ඔබ ඤාමාද කරන්නේය' යැයි (මුහම්මද්!) ඔබ අත් කර සිටින සිරකරුවන්ට කියනු. තවද අල්ලාහ් සමාකරන්නාය, පරම දයාබරයාය. 71. (මුහම්මද්) ඔවුන් ඔබට වංචා කිරීමට සිතන්නේ නම් (එය ගැන දුක් නොවනු). මෙයට පෙර ඔවුන් අල්ලාහ්ටද වංචා කර ඇත්තාහ. අල්ලාහ් ඔවුන් මත (ඔබට ඔවුන් සිරභාරයට ගැනීමට) බලය දුන්නේ එහෙයිනි. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සර්වඥයාය, ඥානාන්විතයාය.

72. නිශ්චය වශයෙන්ම විශ්වාස කර (තම ගමන්) පිට වී අල්ලාහ්ගේ මාර්ගයේ සිය ධනයෙන්ද සිය ජීවිතයෙන්ද සටන් කළවුන්හට (සිය නගරයෙහි) ඉඩ දී (මොවුන්ට) උදව්ද කළවුන් වන මොවුන්ගෙන් ඇතැමෙක් තවත් ඇතැමෙකුට

උරුමකරුවෝ වෙති. තවද විශ්වාස කර (තම ගමන්) පිට නොවී සිටියවුන් (තම ගමන්) පිට වන තෙක් ඔවුන්ගේ උරුමයෙහි ඔබට කිසිවක් නැත. (එමෙන්ම) කවුරුන් සමග ඔබට ගිවිසුමක් ඇත්තේද ඔවුන් හැර මොවුන්, ධර්මය සම්බන්ධයෙන් ඔබගෙන් උදව් පැතුවහොත් (ඔවුන්ට) උදව් කිරීම ඔබට වගකීමකි. තවද අල්ලාහ් ඔබ කරන දේ බලන්නාය. 73. තවද මුෂ්රික්වරුන්ගෙන් ඇතැමෙක් තවත් ඇතැමෙකුට උරුමකරුවෝ වෙති. මෙය(ම එනම් විශ්වාසිකයින් අතර උදව් කර ගැනීම) ඔබ(ත්) නොකළොත් පොළොවෙහි විශාල කලබල හා කලහ ඇති වනු ඇත.

74. විශ්වාස කර (තම ගමන්) පිට වී අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළවුන් හා තවද මොවුන්ට (සිය නගරයෙහි) ඉඩ දී (මොවුන්ට) උදව්ද කළවුන් වන මොවුන්ය සත්‍ය විශ්වාසිකයින් වනුයේ. ඔවුන්ට ක්ෂමාව හා ගෞරවනීය බොජුන්ද ඇත.

75. මෙයට පසු විශ්වාස කර (තම ගමන්) පිට වී (ධර්මය වෙනුවෙන්) සටන් කරනවුන් ඔබට අයත් වූවන්ය. තවද රුධිර නැකම් ඇත්තවුන් අල්ලාහ්ගේ පුස්තකය අනුව ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතමෙකුට අතිශයින්ම උරුමකම් ඇත්තෝය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියළුම දේ පිළිබඳ දන්නාය.

9. අත්තව්බා - පසුතැවිලි වීම (මක්කාවෙහි පහළ වූවකි)

1. (විශ්වාසිකයින්! මෙය) මුෂ්රික්වරුන් අතරින් ඔබ ගිවිසුමක් ඇති කරගත්තවුන් වෙත, ඔවුන්ගෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයා ඉවත් වූ බව (කියමින් කරනු ලබන ප්‍රකාශය) පිළිබඳවයි.
2. එහෙයින් '(මුෂ්රික්වරුන්!) ඔබ (අද දින සිට) සිව් මසක් පොළොවෙහි (සෑම තැන) සැරිසරන්න. නිශ්චය වශයෙන්ම ඔබ

අල්ලාහ්ව නොහැකියාවට පත් කරන්නන් නොවේ යන කරුණද, නිශ්චය වශයෙන්ම අල්ලාහ් ප්‍රතිකේෂප කරන්නන්ව නින්දවට පත් කළ හැක්කෙකි යන කරුණද ඔබ ස්ථිරවම දැන ගන්න' (යැයි මුහම්මද් ඔවුන්ට කියනු) 3. (මෙය) නිශ්චය වශයෙන්ම අල්ලාහ් මුෂරික්වරුන්ගෙන් ඉවත්වූයේය යන පුවත මෙම මහා හජ් දිනයෙහි අල්ලාහ් වෙතින්ද ඔහුගේ දූතයා වෙතින්ද මිනිසුන්ට කරන දැනුම් දීමයි. (එමෙන්ම) ඔහුගේ දූතයාද (ඉවත් වූයේය). එහෙයින් (මුෂරික්වරුනි!) ඔබ පසුතැවිලි වී සමාව යදින්නේ නම් එය ඔබට වඩාත් යහපත්ය. ඔබ පිටුපෑවොත් නිශ්චය වශයෙන්ම ඔබ (එමගින්) අල්ලාහ්ව නොහැකියාවට පත් කරන්නන් නොවේය යන කරුණද දැන ගන්න. (මුහම්මද්! මෙම) ප්‍රතිකේෂප කරන්නන්ට වේදනාකාරී හිංසාව මගින් ඔබ සුබාරංචි පවසනු.

4. (එසේ වුවද) මුෂරික්වරුන්ගෙන් ඔබ ගිවිසුමක් ඇති කර පසුව එයින් කිසිවක් ඔබට අඩු නොකර (ඉටු කරමින්)ද ඔබට විරුද්ධව කිසිවෙකුට සහය නොදී සිටිනවුන් හැර. ඔවුන්ගේ ගිවිසුම එහි (ගිවිසගත්) වකවානුව තෙක් ඔවුන්ට සම්පූර්ණ කර දෙන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් බියබැතියන්ව ප්‍රිය කරන්නේය.

5. ශුද්ධ වූ මාසය නිමවූ පසු (ඔබට එරෙහිව යුධ පිටියෙහි සටන් වදින්නන්) ප්‍රතිකේෂප කරන්නන් දුටු තැන නසා දමන්න. ඔවුන්ව වටලා අත් අඩංගුවට ගන්න. සෑම මුර පොළකම ඔවුන්ව නිරික්ෂනය කරන්න. යම් හෙයකින් ඔවුන් යටහත්ව පසුතැවිලිව නැමදුම් ඉටු කර දුගී බද්දද දී සිටින්නේ නම්, ඔවුන්ට අභය දානය දෙන්න. අල්ලාහ් අති උතුම්ය දයාවෙන් පූර්ණය. 6. තවද (මුහම්මද්!) මුෂරික්වරුන්ගෙන් කෙනෙකු ඔබෙන් අභය ඉල්ලා සිටියහොත් අල්ලාහ්ගේ වැකි ශ්‍රවණය කරන තෙක් ඔහුට අභය දෙනු. පසුව ඔහුව ආරක්ෂාකාරී ස්ථානයකට යවනු. මෙය ඔවුන්

(ඉස්ලාමය පිළිබඳ) සත්‍යය වටහා නොගත් සමූහයක් වන බැවිනි.

7. මස්ජිදුල් හරාම් තුළ ඔබ ගිවිසුමක් ඇති කළවුන් හැර අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයා වෙත මුෂ්රික්වරුන්ට කෙසේ නම් ගිවිසුමක් තිබිය හැක්කේද? එහෙයින් ඔවුන් (ඔවුන්ගේ ගිවිසුමෙහි) ඔබ සමග ස්ථිරව සිටිනතාක් ඔබද ඔවුන් සමග ස්ථිරව සිටින්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් බියබැතියන්ව ප්‍රිය කරන්නේය. 8. (එසේ වුවද) කෙසේනම් (එවැනි ගිවිසුමක් තිබිය හැකිද?) තවද ඔබව ඔවුන් ජය ගතහොත් ඔබ අතර ඇති ශෝකි සබඳතාවයද (ඔවුන් ඔබ සමග කර ගත්) ගිවිසුමද ඔවුහු නොසලකා හරිති. ඔවුන්ගේ හදවත් එයින් ඉවත්වී තිබියදී සිය මුවෙන් (පමණක්) ඔබ සැඟීමට පත් කරන්නෝය. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පාපතරයන්මය. 9. ඔවුහු අල්ලාහ්ගේ වැකි වෙනුවට සුළු මුදලක් ලබා ගත්තෝය. පසුව (මිනිසුන්ව) ඔහුගේ මාර්ගයෙන් වැළැක්වුවෝය. නිශ්චය වශයෙන්ම ඔවුන් කරමින් සිටින දේ ඉතා නරකය. 10. ඔවුන් කිසිදු විශ්වාසිකයෙකු විෂයයෙහි නෑකම හෝ (කර ගත්) ගිවිසුම් නොසලකන්නෝමය. තවද මොවුන්ය සීමාව ඉක්මවුවෝය. 11. එහෙයින් ඔවුන් (සිය වැරදි වලට) පසුතැවිලිවී (එයින්) ඉවත් වී (ඉස්ලාමය පිළිගෙන) වන්දනය ඉටු කර සකාන්ද දුනහොත්, එවිට ඔවුන් ඔබගේ ධර්මයේ සොහොයුරන් වන්නෝය. තවද නුවණ ඇති සමූහයාට අපගේ වැකි (මෙලෙසින්) විස්තර කරන්නෙමු.

12. සිය ගිවිසුමෙන් පසුවද ඔවුන් තම දිවුරුම් බිඳ දමා ඔබගේ ධර්මය පිළිබඳ නොහොඳ කියමින් සිටිත් නම් (ඔවුන් එයින් ඉවත් වනු පිණිස එම) ප්‍රතිකෂේප කරන්නන්ගේ ප්‍රධානීන් සමග සටන් කරන්න. මන්දයත් ඔවුන්ට (කර ගත් ගිවිසුම් හෝ) දිවුරුම් (යැයි) කිසිවක් නැත. එවිට ඔවුන් ප්‍රතිකෂේපයෙන් ඉවත්

වන්නට හැකිය. 13. තම දිවුරුම් බිඳ දමා (අපගේ) දූතයාව (ඔහුගේ නිජබිමෙන්) පිටුවහල් කිරීමට අදිටන් කර ගත් සමූහයා සමග ඔබ යුධ කළ යුතුයි නොවේද? (එය) ප්‍රථම වරට ආරම්භ කළේද ඔවුන්මය. ඔවුන්ට ඔබ බිය වන්නෙහුද? ඔබ විශ්වාසිකයින් නම් අල්ලාහ් (වන) ඔහුම ඔබ බිය වීමට වඩාත් සුදුස්සාය.

14. ඔවුන් සමග ඔබ යුධ කරන්න. ඔබගේ අතින්ම අල්ලාහ් ඔවුන්ව හිංසා කරවන්නේය. තවද ඔවුන්ට නින්දා දෙවන්නේය. ඔවුන්ට එරෙහිව ඔබට උදව්ද කරන්නේය. තවද විශ්වාස කළ සමූහයාගේ සිත්වලට අස්වැසිල්ලද දෙන්නේය.

15. (විශ්වාසිකයන් වන) ඔවුන්ගේ හදවත්වල කෝපය ඔහු නැති කර දමන්නේය. තවද අල්ලාහ් තමා සිතුවත්ගේ සමා අයැදීම පිළිගන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සර්වඥයාය, ඥානාන්විතයාය.

16. (විශ්වාසිකයින්!) ඔබ අතුරින් යුධ කළවුන්වද අල්ලාහ්ව හා ඔහුගේ දූතයාව සහ විශ්වාසිකයින් හැර (අන් කිසිවෙකුට තම) සමීප මිතුරන් ලෙසින් (ඔබගෙන්) කිසිවෙකු ගත්තේ නැත යන කරුණද අල්ලාහ් පරීක්ෂා කර දැන නොගන්නා විටම ඔබ අන් හරිනු ඇත යැයි ඔබ සිතුවෙහිද? අල්ලාහ් ඔබ කරන දෙය පිළිබඳ සංවේදියාය.

17. මුෂ්රික්වරුන්ට ඔවුන් තමන්ටම (එරෙහිව) ප්‍රතිකේෂ්ප මගින් සාක්ෂි කියමින් සිටිනා අතරම අල්ලාහ්ගේ මස්ජිදයන් නඩත්තු කිරීමට ඔවුන්ට කිසිදු අයිතියක් නොමැත. තම කාර්යන් විනාශ වී ගියවුන් මොවුන්ය. තවද ඔවුන් (නිරයේ) ගින්නෙහි සදාකල් රැඳෙන්නන්ය. 18. අල්ලාහ්ගේ මස්ජිදයන් නඩත්තු කරන්නන් වන්නේ අල්ලාහ්ව හා අවසාන දිනය විශ්වාස කර වන්දනය ඉටු කර සකාත්ද දී අල්ලාහ්ට හැර (අන්) කිසිවෙකුට බිය නොවන්නන්මය. එහෙයින් සෘජු මඟ ලැබුවන් විය හැක්කේ

ඔවුන්ටමය. 19. (විශ්වාස නොකර සිටිමින්) හජ් වන්දනාකරුවන්ට දිය පොවන්නන්ව විශේෂිතවූ එම මස්ජිදය නඩත්තු කරන්නන්වද, අල්ලාහ්ව හා අවසාන දිනය විශ්වාස කර අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළවුන් සේම (යැයි ඔබ සම) කළේද? අල්ලාහ් අතීයස මොවුහු සම නොවෙති. තවද අල්ලාහ් අපරාධකාර සමූහයාව සෘජු මාර්ගයෙහි යවන්නේ නැත. 20. විශ්වාස කර (තම ගමින්) පිටවී අල්ලාහ්ගේ මාර්ගයෙහි සිය වස්තුවෙන් හා ජීවිතයෙන් සටන් කළවුන් අල්ලාහ් වෙත පදවියෙන් ඉතා උසස්වූවන් වන්නෝය. තවද විජයග්‍රාහකයෝ මොවුන්මය. 21. ඔවුන්ගේ රබ් තමන් වෙතින් දයාවද තෘප්තියද (ප්‍රදනය කර) ස්වර්ගය (දෙන බවට) ඔවුන්ට සුඛාරංචි පවසන්නේය. ඔවුන්ට එහි නොවෙනස්වන සද්කාලික සැපත් ඇත්තේය. 22. (තවද) ඔවුන් එහි නිරන්තරයෙන්ම රැඳෙන්නන්ය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් (වන) ඔහු වෙත (ඔවුන්ට) අති විශිෂ්ට ත්‍යාගද තිබේ.

23. විශ්වාසිකයින්! විශ්වාසයට වඩා ප්‍රතිකෂේපය ඔබගේ පියවරුන් හා ඔබගේ සොහොයුරන් ප්‍රිය කළහොත් ඔබ ඔවුන්ව ඔබගේ රැකවලුන් ලෙසින් නොගන්න. ඔබගෙන් කවුරුන් හෝ ඔවුන්ව රැකවලුන් ලෙසින් ගතහොත් ඔවුන් අපරාධකාරයන්ය. 24. (මුහම්මද්!) 'ඔබගේ පියවරුන්ද, ඔබගේ පුතුන්ද, ඔබගේ සොහොයුරන්ද, ඔබගේ බිරියන්ද, ඔබගේ නිවැසියන්ද, ඔබ උපයා තිබෙන්නාවූ වස්තුවද, අලාහ ඇති වෙතියි බිය වෙමින් ඔබ කරන වෙළෙඳමිද, ඔබ (බලබලා) තෘප්තියට පත්වන්නාවූ ඔබගේ වාසස්ථානයන්ද (යන මේ සියල්ල) අල්ලාහ්ට හා ඔහුගේ දූතයාටද ඔහුගේ මාර්ගයේ සටන් කිරීමටද වඩා ඔබට ප්‍රියමනාප (වන්නේ) නම් එවිට අල්ලාහ්ගේ ආඥාව මග බලා

සිටින්න. තවද පාපතර සමූහයාව අල්ලාහ් සාෂ්ඨ මාර්ගයෙහි යවන්නේ නැත.

25. බොහෝ (යුධ) පීටියන්හි නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබට උදව් කර ඇත්තේය. තවද 'හුනෙයින' සංග්‍රාම සමයෙහි (උදව් කළ අතර එවිට) ඔබව අමනාන්දනයට පත් කර තිබූ ඔබගේ (සේනාවෙහි සංඛ්‍යාමය) දූවැන්න බව ඔබට කිසිදු ඵලක් නුදුන්නේය. (එම සංග්‍රාම) භූමිය පුළුල්ව තිබුණද (පසුව) එය ඔබට තදබදවූවාක් මෙන් විය. ඉක්බිති ඔබ (සතුරන්ට බියෙන්) පිටුපාමින් (පසු බැස) හැරුණෙහුය. 26. පසුව අල්ලාහ් සිය දූතයා මතත් විශ්වාසිකයින් මතත් සිය ශාන්තිය පහළ කළේය. (ඔබට සහය පිණිස) ඔබට දැකිය නොහැකි සේනාවන්ද පහළ කළේය. තවද (අල්ලාහ්) ප්‍රතිකේෂ්ප කරන්නන්ට හිංසා කළේය. ප්‍රතිකේෂ්ප කරන්නන්ට හිමි කුලිය මෙයයි. 27. ඉක්බිති (ඔවුන් සමාව යැදුව හොත්) අල්ලාහ් තමා සිතන්නන්ට එයින් පසුවද සමාව පිළිගන්නේය. තවද අල්ලාහ් සමාවන්නාය, පරම දයාබරයාය. 28. විශ්වාසවන්තයනි! අවිශ්වාසවන්තයන් (ප්‍රතිපත්ති මත) අපවිත්‍රය. එහෙයින් මෙම වසරින් පසු ශුද්ධ වූ පුරවරවයට (මක්කා නගරයට) සමීප නොවේවා, දුප්පත් වේ යැයි බිය නොවන්න. අල්ලාහ් ගේ ආශිර්වාදයෙන් ඔබ ධනවත් වේ සැබවින්ම අල්ලාහ් ඥානාන්විතය. සියල්ලම දනියි.

29. (විශ්වාසිකයනි!) පුස්තකය දෙනු ලැබුවන්ගෙන් අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස නොකර අල්ලාහ් හා ඔහුගේ දූතයා තහනම් කළ දෙය ඉවත් නොකර මෙම සත්‍ය ධර්මය සිය ආගම ලෙසින් පිළිනොගන්නන්ව සිටිනවුන් නින්දිතව ඔවුන් (ඔවුන්ගේ) අතින්ම 'ජිස්යා' (තම් වන්දිය) දෙන තුරු ඔවුන් සමඟ යුද්ධ කරන්න. 30. තවද යුදෙව්වන් උච්චස්සිර් අල්ලාහ් ගේ පුත්‍රයා යැයි කියන්නෝය. කිතුනුවන් මසීහ් අල්ලාහ්ගේ

පුත්‍රයා යැයි කියන්නෝය. මෙය මොවුන් තම මුවෙන් පවසන (හිස්) කියුම් වේ. මොවුන්ට පෙර සිටි ප්‍රතිකෂේප කරන්නන්ගේ කියුමට (මොවුන්ද) සම වන්නෝය. අල්ලාහ් මොවුන්ව විනාශ කරන්නා. මොවුන් (සත්‍යයෙන්) කොයිබට හරවනු ලබන්නෝද?

31. (මෙලෙසින්ම) ඔවුන් අල්ලාහ් හැර සිය පාදිරිවරුන්වද සිය තවුසන්වද මර්යම්ගේ පුත්‍රයා මසීහ්වද දෙවියන්ව ගත්තෝය. තවද එකම දෙවියෙකුට නැමදීමට මිස (අන් දෙයක් සඳහා) ඔවුන් අණ කරනු නොලැබුවෝය. නැමදීමට සුදුස්සා ඔහු හැර (අන්) කිසිවෙකු නැත. ඔවුන් හවුල් කරන දෙයින් ඔහු සුවිශුද්ධය.

32. ඔවුන් ඔවුන්ගේ මුවෙන් අල්ලාහ්ගේ කාන්තිය නිවීමට පතන්නෝය. (එනමුත්) ප්‍රතිකෂේප කරන්නන් පිළිකුල් කළ ද අල්ලාහ් තම කාන්තිය පරිපූර්ණ කිරීමට මිස (අන් දෙයක්) නොපතන්නේය. 33. ඔහු කෙබන්දෙක්ද යන් මුෂ්රික්වරුන් (එය) පිළිකුල් කළද සියළු ධර්මයන්ට වඩා එය ඔහු (ලොව) අභිබවා යෑම සඳහා තම දූතයාව යහමාර්ගය මගින්ද සත්‍ය ධර්මය මගින්ද එවුවේය.

34. විශ්වාසිකයිනි! නිශ්චය වශයෙන්ම පාදිරිවරුන්ගෙන් හා තවුසන්ගෙන් බොහෝ දෙනෙකු මිනිසුන්ගේ දේපළ වැරදි ආකාරයෙන් අනුභව කරන්නෝමය. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්ව) ඔවුන් වළක්වන්නෝය. තවද රන් හා රිදී රැස්කර කර එය අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් නොකරන ඔවුන්ට (මුහම්මද්!) ඔබ වේදනාකාරී හිංසනය මගින් සුබාරංචි පවසන්න. 35. (රන් රිදී යනාදී) එය නිරයේ ගින්නේ ගිනියම් කර පසුව එය මගින් ඔවුන්ගේ නලලෙහිද ඉලෙහිද ඔවුන්ගේ පිටෙහිද හංවඩු ගසන දිනයෙහි, 'ඔබ වෙනුවෙන් ඔබ රැස්කළ දේ මෙයයි. එහෙයින් ඔබ රැස් කළ දේ (දැන්) රස විඳ බලන්න' (යැයි ඔවුන්ට කියනු ලැබේ).

36. අල්ලාන්ගේ මහා පුස්තකයේ සඳහන්ව ඇති ආකාරයට අහස් හා පොළව මැවූ දා පටන් වසරකට මාස දොළහක් සඳහන්ව ඇති ඉන් සිව් මසක් ශුද්ධවූ මාස වේ. සත්‍යය මෙයයි. එහෙයින් ඔබ ඔබටම හානි කර නොගන්න. ප්‍රතික්ෂේප කරන්නන් (මෙම මාස හතරෙහිද) සන්ධාන ගතව යූධ කළහොත් ඔබද එයට විරුද්ධව මෙහෙයුම් කරන්න.

37. (පිවිතුරු මාසයන් ඔවුන්ගේ කැමැත්ත පරිදි) වෙනස් කිරීම ප්‍රතික්ෂේපය අධික කිරීමක් පමණි. එමගින් ප්‍රතික්ෂේප කරන්නන් නොමග යවනු ලබන්නෝය. වසරකට ඔවුහු එය අනුමත කරන්නෝය. තවත් වසරකට ඔවුහු එය තහනම් කරන්නෝය. (මෙසේ ඔවුන් කරනුයේ) අල්ලාන් වැළැක්වූ මාසයේ ගතණට (ඔවුන්ගේ ගතණ) ගැලපීම සඳ හාය. (පසුව) අල්ලාන් තහනම් කළ දේ ඔවුන් අනුමත කර ගන්නෝය. ඔවුන් ගේ නරක ක්‍රියා ඔවුන්ට අලංකාර කරන ලදී. තවද අල්ලාන් ප්‍රතික්ෂේප කරන සමූහයාට යහමග පෙන්වන්නේ නැත.

38. විශ්වාසිකයින්! ඔබට කුමක් නම් සිදු වී ඇත්තේද? අල්ලාන් ගේ මාර්ගයෙහි (සටන් කිරීමට) ඔබ පිටත්වෙන්න, යැයි ඔබට පවසනු ලැබූ විට (එසේ පිටත් නොවී) පොළොව කරා නැඹුරු වන්නෙහුය. අවසාන (දිනය)ට වඩා මෙලොව ජීවිතය මගින් ඔබ තෘප්තියට පත්වුණේද? අවසාන (දිනය) ඉදිරියෙහි මෙලොව ජීවිතයේ ආශ්වාදය අල්පයක් මිස (අන් කිසිවක්) නැත. 39. (අල්ලාන්ගේ මාර්ගයෙහි සටන් කිරීමට කැඳවූ විට) ඔබ පිටත් නොවූයේ නම් වේදනාකාරී හිංසනය මගින් ඔහු ඔබට දඬුවම් දෙනු ඇත. තවද ඔබ නොවන (අන්) සමූහයක් එයට හිලවී කරයි. ඔබ යමක් හෝ ඔහුට හානි ඇති නොකරන්නෝය. තවද අල්ලාන් සෑම දෙයක් මතම බලය ඇත්තාය. 40. (අපගේ දූතයා වන) ඔහුට ඔබ උදව්

නොකළහොත් (ඔහුට එයින් කිසිදු හානියක් නොමැත. මන්ද යත්) ප්‍රතිකෂේප කරන්නන් ඔහුව (ඔහුගේ නිජබිමෙන්) පිටමං කළ විට නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔහුට උදව් කර ඇත්තේය. දෙදෙනොගෙන් ඔහු කෙනෙකුව සිටි සමයෙහි එදෙදෙනම (මක්කාවෙහි තවර් නම්) ගුහාවෙහි (සැඟවී) සිටි විට තමන් සමග සිටි සගයා (වන අබ්බක්කර්) අමතා, 'බිය නොවන්න නිශ්චය වශයෙන්ම අල්ලාහ් අප සමගය' යැයි කී එසමයෙහි (අපි ඔහුට උදව් කළෙමු.) එවිට අල්ලාහ් සිය ශාන්තිය ඔහුට පහළ කළේය. තවද ඔබට දැකිය නොහැකි සේනාවන් මගින් ඔහුව ශක්තිමත් කළේය. තවද ප්‍රතිකෂේප කරන්නන්ගේ වැකිය (අල්ලාහ්) පහත් කළේය. තවද අල්ලාහ්ගේ වැකිය, එයමය. තවද අල්ලාහ් අභිබවන්නාය, ඥානාන්විතයාය.

41. සැහැල්ලුව හා බරැතිව (එනම් ජීවිතයේ සැහැල්ලු ආකාරයෙන් මෙන්ම වගකීම් බොහෝ ඇති තත්ත්වයන් හි ඔබ) සිටින විටද (ධර්මයේ ආරක්‍ෂාව සඳහා නිවසින්) පිට වී ඔබගේ වස්තුවෙන්ද ඔබගේ ජීවිතයෙන්ද අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්න. ඔබ දන්නන්ව සිටියහොත් ඔබට වඩා හොඳ මෙයමය.

42. (මුහම්මද්! ඔබ කුමක් කරා ඔවුන්ව කැඳවූයේද) එය (වහා ලබා ගත හැකි) සමීපතර දෙයක්ව (හා ඒ සඳහා යා යුතු ගමන වැඩි දුරක් නොමව) මධ්‍යස්ථව තිබුණේ නම් නිශ්චය වශයෙන්ම ඔවුහු ඔබව අනුගමනය කරන්නෝමය. නමුත් ඇත ගමන ඔවුන්ට අසීරුතාවයක් ගෙන දුන්නේය. (එහෙයින් ඔවුන්) 'අපට හැකියාව තිබුණහොත් නිශ්චය වශයෙන්ම අපි ඔබ හා පැමිණ සිටින්නෙමු' යැයි අල්ලාහ් මත දිවුර(ා කිය)න්නෝය. (මෙසේ අසත්‍යය කීම මගින්) ඔවුහු තමන්වම විනාශ කර ගන්නෝය. නිශ්චය වශයෙන්ම ඔවුන් මුසාවාදීන් යැයි අල්ලාහ් දන්නේය.

43. (මුහම්මද්!) අල්ලාහ් ඔබට සමාව දෙන්නා. (යුද්ධයට

නොපැමිණි) ඔවුන් අතුරින් සත්‍යය කියනවුන් (කවුදැයි) ඔබට පැහැදිලි වී මුසාවාදීන්ව ඔබ දැන ගන්නා තුරු ඔවුන්ට ඔබ අනුමැතිය දුන්නේ ඇයිද? 44. අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාසකරනවුන් තම වස්තූන් මගින් හා සිය ජීවිත මගින් සටන් කිරීමෙන් වැළකීමට ඔබගේ අනුමැතිය නොපතති. බියබැතියන්ව අල්ලාහ් දන්නේය. 45. (ධර්මය වෙනුවෙන් සටන් කිරීම සඳහා) ඔබගෙන් අනුමැතිය ඉල්ලන්නෝ අල්ලාහ්ව හා අවසාන දිනය විශ්වාස නොකරනවුන්මය. තවද ඔවුන් හදවත් සැකයෙහි ගිලී ඇත. එහෙයින් ඔවුහු සිය සැකයෙහිම ව්‍යාකූල වී සිටින්නෝය. 46. තවද ඔවුන් (ඇත්තෙන්ම යුධ කිරීමට) පිටවීම පතා සිටියහොත් එයට අවශ්‍ය සුදුනම ඔවුන් කර තිබෙනු ඇත. නමුත් (ඔබ සමග යුද්ධය සඳහා) ඔවුන් පිටවීම අල්ලාහ් පිළිකුල් කර (ඔවුන්ව) වළක්වා ගත්තේය. '(යුද්ධයට යා නොහැකිව) නිවැස්වල වාඩි වූවන් සමග ඔබද වාඩි ගන්නැ' යි ඔවුන්ට පවසන ලදී.

47. ඔවුන් ඔබ සමග පිටත් වී තිබුණද බියගුළුකම මිස අන් කිසිවක් ඔවුන් ඔබට වැඩි නොකර (යුධ පිටියෙහි) ඔබට කලබලය සොයන්නන්ව සිටිමින් ඔබ අතර කලහ ඇති කරන්නෝමය. ඔවුන් වෙනුවෙන් සවන් දෙන්නන්ද ඔබ අතර සිටිනු ඇත. තවද අල්ලාහ් අපාරාධකරුවන්ව දන්නාය. 48. මෙයට පෙරද (එය) පිළිකුල් කරන්නන්ව සිටින විටම අල්ලාහ්ගේ කාරිය ප්‍රත්‍යක්‍ෂ වී අවසාන වශයෙන් සත්‍යය පැමිණෙන තෙක් ඔවුන් කලබලයම සොයමින් ඔබගේ කාරියන්ද (උඩුයටිකුරුව) පෙරලමින්ම සිටියෝය.

49. (මුහම්මද්! 'නිකරුණේ) මා පරීක්‍ෂණයට ලක් නොකර (යුද්ධයට සහභාගී නොවන්නට) මට අවසර දෙන්න' යැයි පවසන්නන්ද ඔවුහු අතර සිටිති. (මෙසේ කීමෙන්ම) ඔවුහු

පරීක්ෂණයට ලක්වූවෝය යැයි (විශ්වාසිකයිනි! ඔබ) දැනගන්න. තවද ප්‍රතිකේෂප කරන්නන්ව නිරය වෙලා ඇත්තේය. 50. (මුහම්මද්!) ඔබට යම් යහපතක් ඇති වුවහොත් එය ඔවුන්ට (ඊර්ෂ්‍යාව නිසා) සංවේගය දෙන්නේය. ඔබට යම් ගැහැටක් ඇති වන විට 'නිශ්චය වශයෙන්ම අපගේ කාරියන් අප (ඔබ සමග එක් නොවී සැලසුම් කර) ගත්තෙමු' යැයි (ඔබ හමු වී පවසා) ඉතා සතුටු වූවෝ ලෙසින් ආපසු යන්නෝය. 51. (මුහම්මද්! ඔවුන් අමතා) 'අල්ලාහ් අපට නියම කර ඇති දෙය හැර අන් කිසිවක් අපට සමීප නොවන්නේය. ඔහුමය අපගේ රැකවලා' යැයි පවසනු. විශ්වාසිකයන් අල්ලාහ් වෙතම පූර්ණ විශ්වාසය තබනු මැනවි. 52. (මුහම්මද්! 'ඡය හෝ වීර මරණය යන) අලංකාර කුසල් දෙකින් එකක් හැර (අන් කිසිවක්) ඔබ අප වෙනුවෙන් බලාපොරොත්තු වන්නේද? නමුත් අල්ලාහ් වෙතින් හෝ අපගේ අත්වලින් ඔබට හිංසනය ඇති කිරීමම අපි ඔබ වෙනුවෙන් බලාපොරොත්තු වන්නෙමු. (එහෙයින්) ඔබ (අපට පැමිණෙන දෙය) බලාපොරොත්තු වන්න. (එමෙන්ම) අපද (ඔබට පැමිණෙන දෙය) ඔබ සමග බලාපොරොත්තුව සිටින්නෙමු' යැයි පවසනු.

53. (මුහම්මද්!) 'ඔබ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් (දන් දීම සඳහා) වියදම් කරන්න. එය ඔබගෙන් පිළිගනු නොලැබෙන්නේමය. (ඇයිද යක්) ඔබ පාපතර සමූහයක්වම සිටින්නෙහුය' යැයිද (ඔවුන්ට) පවසනු. 54. (දන් වශයෙන් කරනු ලබන) ඔවුන්ගේ වියදම් (අල්ලාහ් විසින්) පිළිගනු ලැබීම ඔවුන්ට වැළකුවේ නිශ්චය වශයෙන්ම ඔවුන් අල්ලාහ්ව හා ඔහුගේ දූතයාව ප්‍රතිකේෂප කළෝය යන කරුණ නිසා මිස (අන් කිසිවක් නිසා) නොවේ. තවද ඔවුන් අලසයන් ලෙස මිස වන්දනයට නොපැමිණෙති. පිළිකුල් කරන්නන්ව ලෙස මිස

ඔවුහු (දන් සඳහා) වියදම්ද නොකරති. 55. එහෙයින් (මුහම්මද්!) ඔවුන්ගේ වස්තුව හා දරුවන් (වැඩි වී තිබීම) ඔබව විශ්මයට පත් නොකරන්නවා. අල්ලාහ් පහනුයේ එමගින්ම ඔවුන්ට මෙලොව ජීවිතයේ හිංසාව ගෙන දීම හා ඔවුන් ප්‍රතිකෂේප කරන්නන්ව සිටින විටම ඔවුන්ගේ ප්‍රාණය වෙන්වෙයි. 56. 'නිශ්චය වශයෙන්ම ඔවුන් ඔබගේ පාර්ශවයන්ය' යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරා කියති. (එනමුදු) ඔවුහු ඔබගෙන් පාර්ශවයන් නොව ඔවුන් බියවූ සමූහයක් වන්නෝය. 57. (බේරීමට) එක් රැඳුම්පලක් හෝ නැතිනම් ගුහා හෝ (එසේත්) නැතිනම් බිම්ගෙයක් ඔවුහු දකිති නම් හනික දුවමින් එය කරා ඔවුන් ඇදෙන්නෝය.

58. (මුහම්මද්!) දන් (වශයෙන් ලැබෙන වස්තු බෙදා දීමේ ක්‍රම)වලින් ඔබට අවලාද නගන්නන්ද (ඇතැමෙක්) ඔවුහු අතර සිටිති. ඔවුන්ට එයින් දෙනු ලැබුවහොත් ඔවුහු තෘප්තිමත් වන්නෝය. ඔවුන්ට එයින් දෙනු නොලැබුවහොත් එවිට ඔවුහු කෝපයට පත් වන්නෝය. 59. අල්ලාහ් හා ඔහුගේ දූතයා ඔවුන්ට දුන් දෙයින් සැහීමට පත්ව 'අල්ලාහ් අපට ප්‍රමාණවත්ය. අල්ලාහ් සිය ආශීර්වාදයෙන්ද ඔහුගේ දූතයාද (අපට නොමඳව) දෙනු ඇත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් කෙරෙහිම අප මනාපය තබන්නෙමු' යැයිද ඔවුන් නිශ්චය වශයෙන්ම කියා තිබුණහොත් (එය ඔවුන්ට වඩාත් යහපති) 60. දානය යනු දුගීන්ටද, යාවකයින්ට, (එය රැස් කිරීම ගණන් තැබීම වැනි කාර්යන් සඳහා) ශ්‍රමය යොදන්නන්ටද, (අඑතෙත් ධර්මය වැළඳ ගත්ත වුන්ගෙන්) කවුරුන්ගේ හදවත්වලට දයාව දැක්විය යුතුද එවැන්නන්ටද, තවද (වහලුන්ගේ) ගෙල පිටුපස (ඇති ඔහුගේ ස්වාමියාගේ ග්‍රහණයෙන් ඔහු) නිදහස් කිරීමටද, ණයබරින් මිරිකී සිටින්නන්ටද, අල්ලාහ්ගේ මාර්ගයේද මගීන්ටද හිමි

දෙයයි. මෙය අල්ලාහ් අනිවාර්ය කළ දෙයකි. තවද අල්ලාහ් සර්වඥයාය, ඥානාන්විතයාය.

61. (වේෂධාරීන් වන) ඔවුන් අතර නබිවරයාට හිංසා කරනවුන්ද සිටියි. 'ඔහු (වනාහී සත්‍යයට නිතර සවන් දෙන) සවනකි' යැයි ඔවුහු පවසන්නෝය. (එයට මුහම්මද්!) 'ඔබට යහපතෙහි සවනක්ව සිටි ඔහු අල්ලාහ්ව විශ්වාස කරයි. තවද විශ්වාසිකයින්වද ඔහු සත්‍ය කරයි. තවද ඔබගෙන් විශ්වාසිකයින්ට දයාවක්වද සිටියි. (එහෙයින්) අල්ලාහ්ගේ (මෙම) දූතයාව හිංසා කරන මොවුන්ට වේදනාකාරී දඬුවම් ඇත' යැයි පවසන්න.

62. (විශ්වාසිකයින්!) ඔබව තෘප්තිමත් කිරීමට ඔබ වෙනුවෙන් ඔවුහු අල්ලාහ් මත දිවුරන්නෝය. ඔවුන් විශ්වාසිකයින්ව සිටියේ නම් ඔවුන් තෘප්තිමත් කිරීමට අල්ලාහ් හා ඔහුගේ දූතයාම වඩාත් සුදුස්සන්ය. 63. නිශ්චය වශයෙන්ම කවුරුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට පිටුපාන්නේද නිශ්චය වශයෙන්ම ඔහුට නිරයේ ගින්න ඇත. ඔහු එහි සදකල් රැඳෙන්නාය යැයි ඔවුන් දන නොගන්නේද? එය ඉමහත් නින්දවකි.

64. (විශ්වාසිකයින්!) වේෂධාරීන් ඔවුන් මත ඔවුන්ගේ හදවත්හි තිබෙන දේ දන්වන එක් පරිච්ඡේදයක් පහළ කරනු ලැබීම පිළිබඳ බිය වෙති. (මුහම්මද්!) 'ඔබ සරදම් කරමින් සිටින්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබ බිය වන දේ (දිනෙක) පිට කරන්නාය' යැයි ඔබ පවසන්න. 65. (මෙය පිළිබඳව) ඔබ ඔවුන්ගෙන් ඇසුවේ නම් 'අපි (නිෂ්ඵල කථාවෙහි) ගැලී හා කෙළිලොලෙහි (යෙදී) සිටියෙමු' යැය ඔවුහු නිශ්චය වශයෙන්ම පවසති. (එයට මුහම්මද් ඔබ ඔවුන්ට) 'අල්ලාහ්වද ඔහුගේ වැකිද හා ඔහුගේ දූතයාවද ඔබ සරදම් කරනුයේ?' යැයි අසනු.

66. 'ඔබ (කරන සරදමට) නිදහසට කරුණු නොකියනු. ඔබගේ විශ්වාසයට පසු ස්ථිරවම ඔබ ප්‍රතිකෂේප කළෙහිය. (එහෙයින්)

ඔබගෙන් එක් කොටසකට සමා කළද තවත් කොටසක් නිශ්චය වශයෙන්ම ඔවුන් වැරදිකරුවන්ව සිටි නිසා අපි ඔවුන්ට දඬුවම් කරන්නෙමු.

67. වේෂධාරී පුරුෂයින්ද වේෂධාරී ස්ත්‍රීන්ද ඔවුන්ගෙන් ඇතැමෙක් තවත් ඇතැමෙකුගෙන්ය. ඔවුහු පාපතර දෙය (කරන මෙන් අනුන්ට) අණ කරන් නෝය. යහපත (කිරීමෙන්) වළක්වන් නෝය. (අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් කිරීමෙන්) ඔවුන්ගේ අත් මිටමොලවා ගන්නෝය. ඔවුහු අල්ලාහ්ව අමතක කළෝය. එහෙයින් ඔහුද ඔවුන්ව අමතක කළේය. නිශ්චය වශයෙන්ම මෙම වේෂධාරීන් පාපතරයන්ය.

68. වේෂධාරී පුරුෂයින්ද වේෂධාරී ස්ත්‍රීන්ද තවද ප්‍රතිකේෂ්ප කරන්නන්ටද නිරයේ ගින්න අල්ලාහ් පොරොන්දු වන්නේය. ඔවුන් එහි සදකල් රැඳෙන්නන්ය. ඔවුන්ට එයම ප්‍රමාණවත්ය. තවද අල්ලාහ් ඔවුන්ට ශාපද කළේය. තවද ඔවුන්ට නිරන්තර හිංසනද ඇත.

69. (වේෂධාරීනි! ඔබලා) ඔබට පෙර සිටියවුන් මෙන් සිටින්නෙහිය. ඔවුහු ශක්තියෙන් ඔබට වඩා දැඩිව සිටියෝය. වස්තුවෙන් හා දරුවන්ගෙන් ඔබට වඩා වැඩිවුවෝද සිටියෝය. එහෙයින් තමාට ලැබුණු කොටස මගින් ඔවුහු භුක්ති වින්දෝය. ඔබට පෙර සිටි ඔවුන් තමන්ට ලැබුණු දෙය භුක්ති විඳි සැටියෙන්ම ඔබද ඔබට දෙනු ලැබූ කොටසින් භුක්ති වින්දෝය. ඔවුන් (මෙලොව ජීවිතයේ) ගිලී සිටියා සේ ඔබද ගිලී සිටියෝය. මෙලොවේ හා අවසාන (දින)යෙහි තම ක්‍රියා ව්‍යවෘත වූවන් මොවුන්ය. තවද අලාහ ලද්දන්ද මොවුන්මය. 70. මොවුන්ට පෙර සිටි නූත්ගේ සමූහයාද, ආද් සමූහයාද, ඉබ්‍රාහිම්ගේ සමූහයාද, මද්යන් වැසියන්ද, උඩුයටිකුරු කර දමනු ලැබූ වැසියන්ද යනාදී මොවුන්ගේ පුවත ඔවුන් වෙත නොපැමිණියේද? ඔවුහුගේ දූතයින් ඔවුන් වෙත පැහැදිලි සාධක ගෙන ආවෝය. එහෙයින්

ඔවුන් විෂයයෙහි අල්ලාහ් අපරාධකරුවෙකු ව සිටියේ නැත. නමුත් ඔවුහුම ඔවුන්ට අපරාධ කරගන්නන් ව සිටියෝය.

71. විශ්වාසවන්ත පුරුෂයින්ද විශ්වාසවන්ත ස්ත්‍රීන්ද ඔවුන්ගෙන් ඇතැමෙක් තවත් ඇතැමෙකුට සුමිතුරුන් වෙති. ඔවුහු (අනුන්ට) හොඳ දේ කරන මෙන් අණ කර නරක දෙයින් වළක්වන්නෝය. තවද වන්දනය ඉටු කර සකානයද දෙන්නෝය. තවද අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනතද වන්නෝය. අල්ලාහ් දයාව දක්වන්නේ මොවුන්ටමය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අභිබවන්නාය ශොණාන්විතයාය. 72. විශ්වාසවන්ත පුරුෂයින්ටද විශ්වාසවන්ත ස්ත්‍රීන්ටද එහි පහළින් ගංගා ගලා බසින ස්වර්ගයන් (ඇති බව) අල්ලාහ් පොරොන්දු වූයේය. ඔවුන් එහි සදකල් රැඳෙන්නන්ය. 'අදන්' හි උයන්වල පවිත්‍ර වාසය කිරීමද (ඔවුන්ට අල්ලාහ් පොරොන්දු වූයේය. (මේ සියල්ලටම වඩා) අල්ලාහ්ගෙන් වූ සන්තෘප්තිය අති දූවැන්නය. විශිෂ්ඨතම ජය වනුයේ මෙයමය.

73. (මුහම්මද්!) ප්‍රතිකෂේප කරන්නන් හා වේෂධාරීන් සමග ඔබ සටන් කරනු. ඔවුන් සමග දූඩ්වද ක්‍රියා කරනු. ඔවුන්ගේ රැඳුම්පළ නිරයයි. ගමනාන්තවලින් එය ඉතා නරකය.

74. ප්‍රතිකෂේපයේ වැකිය ස්ථිරවම ඔවුන් කියා තිබෙන විටම තමන් එසේ කීවේ නැත යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරා කියති. තවද ඔවුහු අත් කර ගත නොහැකි දෙය පහමින් ඉස්ලාමයට එක්වූ පසු එය ප්‍රතිකෂේප කර ඇත්තෝමය. සිය ආශීර්වාදයෙන් අල්ලාහ්ද ඔහුගේ දූතයාද මොවුන්ව ධනවතුන් කළාට මිස මෙවුහු (විශ්වාසිකයින්ව අන් දෙයකට) පලි නොගනිති. මින්මතු හෝ මොවුන් පසුතැවිලි වුවහොත් එය ඔවුන්ටම යහපත්ය. එසේ වුවද ඔවුන් ප්‍රතිකෂේප කළ හෙයින් මෙලොවෙහිද එලොවෙහිද අල්ලාහ් ඔවුන්ව වේදනාකාරී හිංසනයෙන් හිංසා

කරන්නේය. තවද මෙම පොලොවෙහි ඔවුන්ට රැකවලුන් හෝ උදව් කරන්නන් හෝ කිසිවෙකු නැත.

75. තවද 'අල්ලාහ් තම ආශීර්වාදයෙන් අපට (ධනය) දුනහොත් නිශ්චය වශයෙන්ම අප දන් දී යහපත් ගැත්තන්ගෙන් අපිද වන්නෙමු' යැයි අල්ලාහ්ට සහතික කළවුන්ද ඔවුහු අතර සිටිති. 76. නමුත් අල්ලාහ් සිය ආශීර්වාදයෙන් ඔවුන්ට ධනය දුන් පසු ඔවුහු එහි මසුරුකම් කළෝය. ඔවුහු (සහතිකය) නොසැලකුවන්ව (ආපසු සිය වැරදි මාර්ගයටම) හැරුණෝය. 77. එහෙයින් අල්ලාහ්ට සහතික වූ දෙයින් ඔහුට පිටුපාමින් හා බොරු කියමින් සිටි හේතුවෙන් ඔහුව හමුවන (අවසාන) දිනය තෙක් ඔවුන්ගේ හදවත්වල වංකඛව ඔහු ලුහුබැන්ද වූයේය. 78. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ රහස් හා රහසිගත කටිකාවන්ද දන්නේය යැයිද තවද නිශ්චය වශයෙන්ම අල්ලාහ් වසන් වී ඇති දෙයද දන්නාය යන කරුණද ඔවුන් නොදන්නේද?

79. මොවුහු කෙබන්දන්ද යත් විශ්වාසිකයින් අතර නොමසුරුව දන් දෙන්නවුන්ටද සිය ශ්‍රමය(සඳහා) හැර වැටුප වශයෙන් (වැඩිපුර යමක්) නොගන්නන්ටද අවලාද කියන්නෝය. පසුව ඔවුන්ව අවඥාවටද ලක් කරන්නෝය. (නමුත්) මොවුන්ව අල්ලාහ් අවඥාවට ලක් කරන්නේය. තවද ඔවුන්ට වේදනාකාරී හිංසනද ඇත. 80. (මුහම්මද්!) ඔබ ඔවුන් වෙනුවෙන් සමාව අයදිනු නැතිනම් අයැද නොසිටිනු. (එහි වෙනසක් නැත) ඔබ ඔවුන් වෙනුවෙන් සැත්තැවරක් සමාව අයැදුවද නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔවුන්ට සමා නොකරත් නේමය. ඒ අල්ලාහ්ව හා ඔහුගේ දූතයාව ඔවුන් ස්ථීරවම ප්‍රතිකේෂ්ප කළහ හෙයිනි. (මෙවන්) පාපතර සමූහයාව අල්ලාහ් සාජු මාර්ගයෙහි යවන්නේ නැත.

81. (තබුක් සංග්‍රාමයට නොගොස්) නැවතුනවුන් අල්ලාහ්ගේ දූතයාට පටහැනිව (එසේ සිය නිවෙස්වලම) රැදීම පිළිබඳ සතුටු වන්නේය. තවද අල්ලාහ්ගේ මාර්ගයේ සිය වස්තුවේ න්ද තම ජීවිතයෙන්ද සටන් කිරීම ඔවුහු පිළිකල් කරන්නෝය. (එපමණක් නොව) 'මෙම උෂ්ණයේ ඔබ (යුද්ධ කිරීමට) නොයන්න' යැයිද ඔවුහු පවසති. (එයට මුහම්මද්!) නිරයේ ගින්න උණුසුම්න් මෙයට වඩා දරුණුය' යැයි ඔවුන්ට කියනු. (මෙය) ඔවුන් වටහන්නන්ව සිටියහොත් (එය ඔවුන්ට කෙතරම් යහපත්ද?) 82. එහෙයින් (මෙලොවෙහි) ඔවුන් ඉතා මඳ වශයෙන් සිනා සෙත්වා. (තවද) ඔවුන් උපයමින් සිටි දෙයෙහි කුලිය ලෙසින් (එලොවෙහි) අධිකව හඬත්වා. 83. (මුහම්මද්!) ඔවුන්ගෙන් එක්තරා කොටසක් වෙත (යුධ ජයක් ලැබූ වෙකුව) ඔබව අල්ලාහ් හැරවුවහොත් (ඔබ සමග යුද්ධයකට) පිටත් වීමට ඔවුන් අවසර ඉල්ලනු ඇත. එවිට 'ඔබලා කිසි කලෙක මා සමග පිටත් නොවන්න. මා සමග එක්ව කිසිදු සතුරෙකු සමග ඔබ සටන් කරනුද එපා. මන්ද යත් ඔබ පළමු වතාවේ (ඔබගේ නිවෙස්වල) නැවතීමම තෘප්තියක් කොට ගත්තෙහිය. එහෙයින් (මෙවරද) ඔබ නවතින්නන් සමගම රැඳෙන්න' යැයි (ඔවුන්ට) පවසනු. 84. තවද (මුහම්මද්!) ඔවුන්ගෙන් මරණයට පත් වන කිසි කෙනෙකු සඳහා කිසි විටෙක ඔබ වන්දනය නොපවත්වනු. ඔවුන්ගේ සොහොන් මත (ඔවුන් වෙනුවෙන් සමාව යැදීමට) සිට නොගනු. නිශ්චය වශයෙන්ම ඔවුන් අල්ලාහ්ව හා ඔහුගේ දූතයාව ප්‍රතිකෂේප කර තවද ඔවුහු පාපතරයන්වම සිට මරණයට පත් වූවෝය.

85. ඔවුන්ගේ වස්තුව හා දරුවන් (වැඩි වී තිබීම) ඔබව විශ්මයට පත් නොකර ත්වා. අල්ලාහ් පතනුයේ එමගින්ම ඔවුන්ට මෙලොවෙහි හිංසාව ගෙන දීමද ඔවුන් ප්‍රතිකෂේප කරන්නන්ව සිටින විටම ඔවුන්ගේ ප්‍රාණය වෙන්වීමදය. 86. තවද 'අල්ලාහ්ව

විශ්වාස කර ඔහුගේ දූතයා සමග සටන්ද කරන්න' යැයි (අණ කරමින්) යම් පරිච්ඡේදයක් පහළ වුවහොත් ඔවුන් අතර සිටින ධනවතුන් (යුද්ධයට සහභාගී නොවී නිවසේ නැවතීමට) ඔබගෙන් අවසර ඉල්ලමින් 'අපව අත් හැර දමනු. නවතින්නන් සමග අපිද නවතින් නෙමු' යැයි පවසන්නෝය. 87. (එසේ) අවසර දෙනු ලැබුවත් සමග තමන්ද නැවතීම ඔවුහු (සතුටින්) පිළිගත්තෝය. ඔවුන්ගේ හදවත්හි මුද්‍රා තබා ඇති අතර ඔවුහු එය වටහා නොගන්නෝය. 88. එනමුත් (අල්ලාහ්ගේ) දූතයාද ඔහු සමග සිටින විශ්වාසිකයෝද සිය වස්තුවෙන් හා තම ජීවිතවලින් (කැප කිරීම් කරමින්) සටන් කරන්නෝය. යහපත ඔවුන්ටමය. ඔවුහු (වැන්නන්)ය ජය ලැබුවෝ. 89. එයට පහළින් ගංගා ගලා බසිමින් තිබෙන ස්වර්ගයන් අල්ලාහ් ඔවුන්ට පිලියෙල කර ඇත්තේය. ඔවුන් එහි සදකල් රැඳෙන්නන්ය. අති ශ්‍රේෂ්ඨ විජයග්‍රහණය වන්නේ එයයි.

90. ගැමි අරාබීන් අතර හේතු දක්වන්නෝ (ඇතැමෙක් යුද්ධයට සහභාගී නොවීමට තමන්ට) අවසර ලැබිය යුතු යැයි (යදීමින් ඔබ වෙත) පැමිණියෝය. අල්ලාහ්ව හා ඔහුගේ දූතයාව අසත්‍ය කළවුන් (අවසර නොඉල්ලාම නිවෙස්හි) වාඩි වූවෝය. එහෙයින් මොවුන්ගෙන් ප්‍රතිකේෂ්ප කළවුන්ට වේදනාකාරී හිංසන ළඟා වනු ඇත. 91. දුබලයන් මතද රෝගීන් මතද (යුද්ධය සඳහා) වැය කිරීමට කිසිවක් නොලද්දවුන් මතද අල්ලාහ් වෙනුවෙන්ද ඔහුගේ දූතයා වෙනුවෙන්ද ඔවුන් (අවංකව) යහපත පතා තිබුනහොත් (යුද්ධයට සහභාගී නොවීම ඔවුන්ට) වරදක් නොවේ. කුසල් කරන්නන්ට (වැරදි කීමට) කිසිදු මගක් නොමැත. තවද අල්ලාහ් සමාවන්නාය පරම දයාබරයාය. 92. (යුද්ධයට අවශ්‍ය) වාහනය ඔබ දෙනු ඇතැයි ඔබ වෙත ඔවුන් පැමිණී විට 'කුමක් මත ඔබව මා නංවා ගනිමිද එවැනි

(කිසිදු) වාහනයක් මම නොලදිමි' යැයි ඔබ කීවෙහිය. තමන්ට වියදම් කිරීමට කිසිවක් නොලද්දේ යැයි (සිතමින්) කඳුළු සලමින් (කිසිත් කර ගත නොහැකිව සිය නිවෙස්වලට) ආපසු ගියවුන් මතද කිසිදු වරදක් නැත. 93. (වරද පටවනු ලබන මං වනුයේ) ඔවුන් ධනවතුන්ව සිටියදී ඔබගෙන් අවසර ඉල්ලා (යුද්ධයට නොගොස් නිවෙස්වල) නවතින්නන් සමග තමන්ද නැවතීම පිළිබඳ තෘප්තියට පත් වුවන් මතමය. තවද ඔවුන්ගේ හදවත්හි අල්ලාහ් මුද්‍රා තබා ඇති හෙයින් ඔවුහු (සත්‍යය) වටහා නොගත්තෝය.

94. (විශ්වාසිකයනි! යුධ කර) ඔබ (ජය ග්‍රාහීව) ඔවුන් කරා පැමිණියහොත් ඔවුහු (නොපැමිණීමට) ඔබට හේතු පවසති. (එයට මුහම්මද්!) 'ඔබ හේතු නොපවසන්න. අපි ඔබව කිසිසේත් විශ්වාස නොකරන්නෙමු. ඔබගේ විෂයය නිශ්චය වශයෙන්ම අල්ලාහ් අපට දන්වා ඇත්තේයි අල්ලාහ් හා ඔහුගේ දූතයා ඔබගේ ක්‍රියා දකිනු ඇති පසුව වසන් වී ඇති දෙයද අනාවරණය වී ඇති දෙයද දන්නා වෙත ඔබ හරවනු ලබන් නෙහිය. පසුව ඔහු ඔබ කරමින් සිටි දේ ගැන ඔබට දන්වන්නේය යැයි පවසනු.

95. (විශ්වාසිකයනි! ජයග්‍රාහීව) ඔබ ඔවුන් වෙත හැරුනහොත් ඔබ ඔවුන් නොසලකා හරිනු පිණිස අල්ලාහ් මගින් ඔබට ඔවුන් දිවුරනු ඇති එහෙයින් ඔබද ඔවුන්ව නොසලකා හරින්න. නිශ්චය වශයෙන්ම ඔවුන් අපවිත්‍රයින්ය ඔවුන් උපයමින් සිටි දේ වෙනුවෙන් (ඔවුන්ට) කුලියක් ලෙසින් යන තැනද නිරයයි.

96. ඔවුන් පිලිබඳ ඔබ සැහීමට පත්වනු පිණිස ඔවුහු ඔබට දිවුරන්නෝය. එහෙයින් ඔවුන් පිලිබඳ ඔබ සැහීමට පත් වුවද නිශ්චය වශයෙන්ම අල්ලාහ් පාපතරයන් වන (එම) සමූහයා පිලිබඳ සැහීමට පත් නොවන්නේමය.

97. ප්‍රතිකෂේපයෙහි හා වංකභවෙහි ගැමියන් ඉතා කුරිරුවන්ය

එමෙන්ම අල්ලාහ් තම දූතයා මත පහළ කර ඇති නියමයන් නොදැන සිටීමටද ඔවුන් ඉතා සුදුස්සන්ය තවද අල්ලාහ් දන්තාය, ශෝණාන්විතයාය. 98. (පින් තකා) වියදම් කරන දෙය දඩයක් (ලෙසින් උපකල්පනය) කර ගන්නා ඇතැමෙක්ද ගැමියන් අතර සිටින්නෝය. (තවද විවිධ) ආපදාව න්ද ඔබට (ඇති විය යුතු යැයිද) ඔවුහු බලාපොරොත්තු වන්නෝය. රුදුරුම ආපදා ඇත්තේ ඔවුන් මතමයි තවද අල්ලාහ් සවන් දෙන්නාය, දන්තාය.

99. (එමෙන්ම) අල්ලාහ්ව හා අවසාන දිනය විශ්වාස කරන ඇතැමෙක්ද ගැමියන් අතර සිටිති. ඔවුහු (පින් තකා) වියදම් කරන දෙය අල්ලාහ් වෙත සමීපවීම් සඳහාද ඔහුගේ දූතයාගේ ප්‍රාර්ථනා සඳහා (යැයි)ද (අදිටන්) කරන්නෝය. නිශ්චය වශයෙන්ම එය ඔවුන්ව (අල්ලාහ්ට) සමීප කරනු ඇති බව දැනගන්න. අල්ලාහ් ඔවුන්ව තම ආශීර්වාදයෙහි ඇතුළු කරවන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාවන්නායට පරම දයාබරයාය.

100. (මක්කාවේ සිට) සංක්‍රමණය කළ වුන් හා (ඔවුන්ව සාදරයෙන් පිළිගනි මින්) උදව් කළවුන් (වන මදීනා වැසියන්) අතරින් (ඉස්ලාමය) වැළඳ ගැනී මට පෙරටු වූවන්ද, යහකුියාවෙහි ඔවුන් ඔවුන්ව අනුගමනය කළවුන්ද සමග අල්ලාහ් තාප්තියට පත්ව ඇත්තේය. ඔවුහුද (අල්ලාහ් වන) ඔහු මගින් තාප්තියට පත් වූහ. තවද ඔහු ඔවුන්ට එයට පහළින් ගංගා ගලා බසින ස්වර්ගයන්ද පිළියෙල කර ඇත් තේය. ඔවුන් එහි සඳකල් රැඳෙන්නන්ය. අති ශ්‍රේෂ්ඨ විජයග්‍රහණය එයයි.

101. ඔබ වටා සිටින ගැමි අරාබීන් අතර වේෂධාරීන්ද සිටියි. මදීනා වැසියන් අතරද (සිටියි) ඔවුන් වංකබවෙහි ස්ථිර වූවන්ව සිටිති. (මුහම්මද්!) ඔබ ඔවුන්ව නොදන්නෙහිය. අපා ඔවු න්ව

දන්නෙමු. අපි ඔවුන්ට දෙවරක් හිංසා කරන්නෙමු. පසුව දැවැන්ත හිංසනය කරා ඔවුන් හරවනු ලබන්නේය.

102. තවද තවත් ඇතැමෙක් සිය පාපයන් පිළිගනිති. (ඔවුන් අනවධා නයෙන්) යහකියාවක් තවත් නපුරු කියාවකින් මිශ්‍ර කළෝය. (සමා වී) ඔවුන්ව පිළිගැනීමට අල්ලාහ් ප්‍රමාණවත්ය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාවන්නාය, පරම දයාබරයාය.

103. (මුහම්මද්!) ඔවුන්ව පවිත්‍ර කර ඔවුන්ව පිරිසිදුව තබන සකාතය ඔවුන්ගෙන් ගනු. තවත් ඔවුන් වෙනුවෙන් පුර්ථනාද කරනු. නිශ්චය වශයෙන්ම ඔබගේ පුර්ථනාව ඔවුන්ට අස්වැසිලි දෙන්නක්ය. තවද අල්ලාහ් අසන්නාය, දන්නාය. 104. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සිය ගැත්තන්ගේ සමාව ඔහුම පිළිගන්නේය යන කරුණද දනයද ඔහුම ගන්නේය යන කරුණද තවද සමාව අධික වශයෙන් පිළිගන්නා පරම දයාබරයාය අල්ලාහ්ය යන කරුණද ඔවුන් නොදන්නෝද? 105. තවද (මුහම්මද්!) ඔබ කරන දේ කරන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ්ද ඔහුගේ දූතයාද විශ්වාසිකයින්ද ඔබගේ කියාවන් බලනු ඇත. තවද වසන් වී ඇති දෙයද අනාවරණය වී ඇති දෙයද (මනාව) දන්නා වෙත නිශ්චය වශයෙන්ම ඔබ (දිනෙක) හරවනු ලබන්නෙහිය.

එවිට ඔබ කරමින් සිටි දෙය ගැන ඔහු ඔබට දන්වන්නේය. 106. තවත් ඇතැමුන් අල්ලාහ්ගේ නියමය සඳහා පමා කරනු ලැබ ඇත්තාහ. (අල්ලාහ්) ඇතැම් විට ඔවුන්ව හිංසා කළ හැකිය. නැතිනම් ඔවුන්ව සමා විය හැකිය. තවද අල්ලාහ් දන්නාය ඥාණාන්විතයාය.

107. (විශ්වාසිකයින්ට) අනතුරු කිරීමටද ප්‍රතිකෂේප කිරීමටද විශ්වාසිකයින් අතර හේදය ඇති කිරීමටද මෙයට පෙර අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට එරෙහිව යුධ කරනවුන්ට සැඟ වෙන තැනක්ව තිබීම සඳහාද එක් මස්ජිදයක් ඉදි කර ඇත්තේ

මොවුන්ය. (ඒ පිළිබඳ) නිශ්චය වශයෙන්ම අපි යහපතක් මිස (අන් කිසිවක්) නොපැතුවෙමු යැයි තීරවම (ඔවුන්) දිවුරන්නෝය. නමුත් ඔවුන් මුසාවාදීන් යැයි අල්ලාහ්(ම) සාක්ෂි දරන්නේය. 108. (මුහම්මද්!) ඔබ කිසිවිටෙක එහි (වන්දනය සඳහා) සිට නොගනු. ආරම්භ දිනවල සිටම බියබැති බවින් අත්තිවාරම දමනු ලැබූ (කෘතාව වන) එම මස්ජිදයයි (වන්දනය සඳහා) සිට ගැනීමට වඩාත්ම සුදුසු පවිත්‍රව සිටීමම ප්‍රියකරන මිනිස්සු එහි සිටිති. අල්ලාහ් පවිත්‍රයන්ව ප්‍රිය කරන්නේය. 109. (කරුණු) එසේ හෙයින් අල්ලාහ් වෙතින් වන බියබැතිබව මතද (ඔහුගේ) තෘප්තිය මතද සිය ගොඩනැගිල්ල පදනම් කරගන්නා විශිෂ්ඨද? නැතිනම් (විශිෂ්ඨයා වනුයේ) සිය ගොඩනැගිල්ල ජලගැල්මෙන් බාදනය කරනු ලැබ බිඳ වැටෙන (පරිදි) ඉවුරේ පදනම් කරගන්නාද? එහෙයින් එය ඔහු සමග ඇලවී නිරයේ ගින්නට වැටුනේය. අපරාධකාර සමූහයාව අල්ලාහ් සෘජු මාර්ගයෙහි ගමන් කරවන්නේ නැත. 110. ඔවුන් ඉදි කළ ඔවුන්ගේ (එම) ගොඩනැගිල්ල ඔවුන්ගේ හදවත් සුනුවිසුනු (වී ඔවුන් මරණයට පත්) වන තෙක් ඔවුන්ගේ හදවත්හි සැකය ඇති කරමින්ම තිබෙනු ඇත. තවද අල්ලාහ් දන්තය, ශ්‍රෝණාන්විතයාය.

111. නියතවම ස්වර්ගය ඔවුනට ඇතැයි යන්නට සාධකයන් ලෙසින් විශ්වාසවන්තයන්ගේ ප්‍රාණය හා සියළු වස්තූන් අල්ලාහ් මිලකර ඇත. ඔවුන් සත්‍ය වෙනුවෙන් සටන් කර සතුරන් නසා ඔවුහුද සාතනයට ලක් වූහ. (මොවුන්ට ස්වර්ගය දෙන බවට) තවරාත්, ඉන්ජිල්, කුර්ආන් හිද අල්ලාහ් තමා වෙතම පොරොන්දු කර ඇත. අල්ලාහ් හැර තම පොරොන්දු ඉටු කරන්නේ කවුරුන්ද?. එහෙයින් කුමක් පිළිබඳ ගිවිසුමක් කර ගන්නේද, ඒ පිළිබඳව ඔබ සතුටු වන්න. එය ඔබගේ අති

මහත් විජයග්‍රහණයයි. 112. (මොවුන්ය) සමාව අයදින්නන්, නමදින්නන්, ප්‍රශංසා කරන්නන්, උපවාස රකින්නන්, රුකු කර (සිරුර නව)න්නන්, සුජුද් කර (නළල බිම තිය)න්නන්, යහකියා උනන්දු කරන්නන්, දුෂ්කියා වළකන්නන්, අල්ලාහ්ගේ සීමා ආරක්‍ෂා කරන්නන්. (මුහම්මද්! මෙවැනි සත්‍ය) විශ්වාසිකයින්ට (ස්වර්ග ඇතය යන) සුබාරංචි කියනු.

113. මුෂරික්වරුන් (වන) ඔවුන් සමීප ශෝකීන් වුවද ඔවුන් ස්ථීරවම නිරයේ වැසියන් යැයි පැහැදිලි වූ පසුව නබිවරයාට හා විශ්වාසිකයින්ට ඔවුන් වෙනුවෙන් සමාව අයැදීම අනුමත නොවේ. 114. තවද ඉබ්‍රාහිම් සිය පියා වෙනුවෙන් සමාව අයැදීම එක් සහතිකයක් මිස (අන් කිසිවක්) නොවේ. එය ඔහු (තම පියා වන) ඔහුට පොරොන්දු වී තිබුණේය. පසුව ස්ථීරවම ඔහු අල්ලාහ්ගේ සතුරෙකු යැයි පැහැදිලි වූ පසු ඔහු එයින් ඉවත් වූයේය. නිශ්වය වශයෙන්ම ඉබ්‍රාහිම් මෙළෙක් සිතක් ඇත්තෙකි හා හිරිහැර ඉවසා දරා ගන්නෙකි. 115. කිසිදු සමූහයක්ව ඔවුන්ට අල්ලාහ් සෘජු මඟ පෙන්වූ පසුව (මිස හා) ඔවුන් වැළකිය යුතු දෙය පැහැදිලිව විස්තර කරන තෙක් ඔවුන්ව මඟ වරදවන්නෙකුව අල්ලාහ් නැත. නිශ්වය වශයෙන්ම අල්ලාහ් සෑම දෙයක් ගැනම දන්නාය. 116. ස්ථීර වශයෙන්ම අල්ලාහ්ටමය අහස්හි හා පොළොවෙහි පාලනය හිමි වනුයේ. (ඔහුම) ප්‍රාණය දෙන්නේය. (ඔහුම) මරණයටද පත් කරන්නේය. අල්ලාහ් හැර ඔබට කිසිදු රැකවලෙකු හෝ කිසිදු උදව්කරුවෙකු නැත.

117. (සිය) නබිවරයාටද එමෙන්ම (මක්කාවෙන් පැමිණි) සංක්‍රමණි කයින්ටද තවද (මදීනාවේ සිටින) උදව්කරන්නන්ටද නිශ්වය වශයෙන්ම අල්ලාහ් ක්‍ෂමා කළේය. ඔවුන් කෙබන්දන්ද යත් ඔවුන්ගෙන් කොටසකගේ හදවත් (ඇති වූ දුෂ්කරතා

ඉවසා ගත නොහැකිව විශ්වාසයෙන්) ලෙස්සීමට සමීප වූ පසු (එවන්) අසීරු අවස්ථාවලද (ඔවුන් අපගේ දූතයා වන) ඔහුව (මුළු හදිනම) අනුගමනය කළෝය. පසුව ඔහු (එනම් අල්ලාහ්) ඔවුන්ට සමා කළේය. නිශ්චය වශයෙන්ම ඔහු ඔවුන් කෙරෙහි සානුකම්පිතයාය, පරම දයාබරයාය. 118. පමා කරවනු ලැබ සිටි තිදෙනාවද (අල්ලාහ් සමා කළේය.) පොළොව පුළුල්ව තිබෙන විටම එය ඔවුන්ට පීඩිත (වුවාක් මෙන්) විය. තවද ඔවුන් මත ඔවුන්ගේ ජීවිතද බරක් විය. අල්ලාහ් වෙතින් රැඳුම්පලක් (යනු) ඔහු වෙතම (යාම) මිස (අන් කිසිවක් නොවන) බව ඔවුහු ස්ථිරවම දැන ගත්තෝය. එහෙයින් ඔවුන් (පාපයෙන්) වළකිනු පිණිස (අල්ලාහ්) ඔවුන් සමා කළේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමා කරන්නාය, පරම දයාබරයාය,

119, විශ්වාස වන්නයෙනි! ඔබ අල්ලාහ්ට බියබැති වන්න. (තවද) සත්‍යවාදීන් සමග වන්න. 120. මදිනා වැසියන්ටද ගැමියන් අතර ඔවුන් වටා වාසය කරන්නන්ටද ඔවුන් අල්ලාහ්ගේ දූතයාගෙන් ඇත් වීමද දූතයාගේ ජීවිතයට වඩා තම ජීවිත මත ආශාව තැබීමද ඔවුන්ට සුදුසු නොවේ. එයට හේතු වනුයේ නිශ්චය වශයෙන්ම (ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ සිටින විට) පිපාසය, විඩාව, කුසගින්න ඇති වන සෑම මොහොතකදීම හා ප්‍රතිකෂේප කරන්නන්ව උරණ කළ හැකි යම් තැනක ඔවුන් පය ගසා සතුරන්ගෙන් කිසි හිරිහැරයක් ඔවුන් ලබන සෑම මොහොතකදීම ඔවුන්ට යහ ක්‍රියා සටහන් කරනු ලැබේ. නිශ්චය වශයෙන්ම අල්ලාහ් යහක්‍රියා කළවුන්ගේ කුලිය අපතේ නොයවන්නේය. 121. තවද ඔවුන් සුළු වශයෙන් හෝ විශාල වශයෙන් වියදම් කරන සෑම විටම හා ඔවුන්ට (කුසල්) සටහන් කරනු ලැබෙමින් මිස කිසිදු බැවුමක් ඔවුහු පසු

නොකරන්නෝය. (මෙයට) හේතුව ඔවුන් කරමින් සිටි දෙයට ඉතා අලංකාර කුලිය ඔවුන්ට අල්ලාහ් දෙනු නිසාමය.

122. විශ්වාස වන්නයෙනි! සියල්ලෝම එකවරම (ගමීන්) පිට විය නොයුතුය. ඔවුන්ගේත් සෑම පිරිසකින්ම එක් කුඩා කණ්ඩායමක් ධර්මය වටහා ගැනීමටද තවද ඔවුන්ගේ පිරිසට ඔවුන් කරා ආපසු ගතරෙන විට අනතුරු ඇඟවීමටද ඔවුන් එක් පිරිසක් හෝ පිටත් වී යා යුතුයි නොවේද? (එමගින්) ඔවුන් (දුෂ්ඨ දෙය) මඟ හැරිය හැකිය.

123. ඔබට සමීපව සිටින ප්‍රතික්ෂේප කරන්නා සමඟද සටන් කරන්න. (ඉන්) ඔබගේ දැඩි බව දැකිය යුතුය. අල්ලාහ් (තමන්ට) බිය බැති පුද්ගලයන් සමඟ සිටින බව වටහා ගන්න.

124. තවද යම් (අළුත්) පරිච්ඡේදයක් පහළ කරනු ලැබුවහොත්, ඔබගෙන් කවුරුන්ටද මෙය විශ්වාසය වැඩි කරනුයේ? යැයි (සරදමින්) අසන්නන්ද ඔවුහු අතර සිටින්නෝය. විශ්වාස කර සිටින්නවුන්ට එය විශ්වාසය (තවත්) වැඩි කර ඇත්තේය. (මේ පිළිබඳ විශ්වාසිකයින් වන) ඔවුහු සතුටින්ම සිටින්නෝය.

125. තවද කවුරුන්ගේ හදවත්හි රෝගය තිබෙන්නේද එවැන්නන්ට එය අපවිත්‍රය මත තවත් අපවිත්‍රයම වැඩි කර ඇත්තේය. තවද ඔවුන් ප්‍රතික්ෂේප කරන්නෝම මිය ගියෝය.

126. නිශ්චය වශයෙන්ම ඔවුහු වසරකට වරක් හෝ දෙවරක් (විවිධ ගැහැට මගින්) පරීක්ෂණය කරනු ලබන්නෝ යැයිද පසුව ඔවුන් සමාව අයැද (එයින්) මිදෙන්නේද නැත යැයි සහ ඉගැනුමක්ද නොලබන්නෝය යැයි ඔවුන් නුදුටුවේද? 127. තවද එක් පරිච්ඡේදයක් පහළ කරනු ලැබුවහොත් ඔවුහු එකිනෙකා දෙස බලන්නෝය (විශ්වාසිකයින්) කවුරුන් හෝ ඔබව දුටුවේහිද? (යයි කොඳුරා අසා) පසුව ආපසු හැරෙන්නෝය.

නිශ්චය වශයෙන්ම ඔවුන් සත්‍යය වටහා ගැනීමට නොහැකි

සමූහයක්ව සිටින හෙයින් අල්ලාහ් ඔවුන්ගේ හදවත් (වෙනතකට) හැරෙව්වේය.

128. (විශ්වාස වන්කයනි!) ස්ථීර වශයෙන් ඔබ(ගේ යහපත) කෙරෙහි ඉමහත් තන්හාව ඇත්තාවූද ඔබ හිරිහැර විඳීම ඔහුට ඉමහත් කණස්සල්ලක් ගෙන දෙන්නාවූද විශ්වාස වන්තයින් සමඟ ඉමහත් කරුණාවද දයාවද ඇත්තාවූද එක් දූතයෙක් ඔබ අතරින්ම (ඔබ වෙත) පැමිණ සිටින්නේය. 129. (මුහම්මද්! මෙයට) පසුවද ඔවුන් (ඔබව පිළි නොගෙන) ඉවත් වුවහොත් 'අල්ලාහ් මට ප්‍රමාණවත්ය. ඔහු හැර දෙවියෙක් නැත. ඔහු වෙතම කාරියන් පවරා මම පූර්ණ විශ්වාසය තබා ඇත්තෙමි. අති විශිෂ්ට අර්ෂයේ රබ් ඔහුමය. යැයි (ඔවුන්ට) පවසනු.

10. යුනුස් - යුනුස් (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අලිෆ් ලාමි රා

මෙය ඥාණාන්විත පුස්තකයේ වැකිය. 2. මිනිසුන්ට අනතුරු අගවා අවවාද කරනු (යැයිද) විශ්වාස කළවුන්ට නිශ්චය වශයෙන්ම ඔවුන්ගේ රබ් වෙත උසස් පදවි ඇත යැයි සුබාරංචි කියනු යැයි ඔවුන්ගෙන්ම කෙනෙකුට අප 'වහී' (මගින් පණිවිඩ) දන්වා තිබීම මිනිසුන්ට ආශ්චර්යයක්ව වී තිබේද? නිශ්චය වශයෙන්ම මොහු පැහැදිලිම හුනියම්කරුවෙකි. යැයි මෙම ප්‍රතිකේෂ්ප කරන්නෝ කියන්නෝය.

3. නිශ්චය වශයෙන්ම ඔවුන්ගේ රබ් වන්නාවූ අල්ලාහ්‍ය අහස් හා පොළොව දින සයකින් මැවූවේ. පසුව ඔහු 'අර්ෂ'

(නම් වන ඔහුගේ සිහසුන) මතට උසස් විය. සියළු කාර්යන් ඔහුම පාලනය කරන්නේය. ඔහුගේ අවසර යෙන් පසුව මිස (ඔහු ඉදිරියේ) මැදිහත්වී කන්නලව් කරන්නෝ කිසිවෙකු නැත. මොහුය ඔබගේ රඬ. එහෙයින් ඔහුටම නමදිනු. ඔබ (මෙම තත්ත්වය) සිතා නොබලන්නේහිද? 4. ඔබ සියල්ලන්ගේම ආපසු යෑම ඇත්තේ ඔහු වෙතමය. අල්ලාහ්ගේ (මෙම) ප්‍රතිඥාව සත්‍යය. පළමු වරට මැවීම ආරම්භ කරන්නේ ඔහුය. පසුව විශ්වාස කර යහකියාද කළවුන්ට සාධාරණව කුලී දෙනු පිණිස ඒ සියල්ල ඔහු නැවත (නැවත) උත්පාදනය කරන්නේය. තවද ප්‍රතිකෂේප කරමින් සිටියවුන්ට ඔවුන් ප්‍රතිකෂේප කරමින් සිටි හෙයින් ගිණියම් කරන ලද පානයද වේදනාකාරී හිංසනයද ඇත.

5. ඔහු කෙබන්දෙක්ද යත් හිරු දිලිසෙන ආලෝකය ඇති දෙයක්වද සඳු බබලන්නක්වද කළේ ඔහුය. තවද අවුරුදුවල සංඛ්‍යාව (හා මාසවල) ගණන ඔබ දැනගනු පිණිස (වැනියා වන) එයට රැඳුම්පළවල්ද ඔහු නියම කළේය. සත්‍යය මගින් හැර (අන් කිසිවකින්) ඔහු මෙය නොමැවූවේය. දැනගන්නා සමූහයාට ඔහු (මෙසේ තම) සාධක විස්තර කරන්නේය. 6. දවාල හා රාත්‍රී මාරුව පැමිණීමෙහි දී, අහස්හි හා පොළොවෙහි අල්ලාහ් මවා ඇති දේවලින් බිය බැති සමූහයාට බොහෝ සාක්ෂි තබා ඇත. 7. නිශ්චය වශයෙන්ම අපගේ හමුව බිය නොවී මෙලොව ජීවිතයෙන් සෑහීමට පත් වී තවද එයින් තෘප්තිමත් වී සිටින්නන් වන ඔවුන්ද තවත් අපගේ වැකි අමතක කරන්නන්ව සිටින්නන්ද (වන). 8. එවැන්නන් උපයමින් සිටි දෙය හේතුවෙන් ඔවුන් ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. 9. නිශ්චය වශයෙන්ම විශ්වාස කර යහකියා කරනවුන් (වන) ඔවුන්ගේ රඬ ඔවුන්ගේ විශ්වාසය කරන කොට ගෙන ඔවුන්ට සෘජු මඟ පෙන්වන්නේය. සතුටු

සුවය දෙන ස්වර්ගයන්හි ඔවුන්ට පහළින් ගංගා බසිමින් තිබෙනු ඇත. 10. එහි ඔවුන්ගේ පැතුම වන්නේ 'අපගේ අල්ලාහ්! ඔබ සුවිශුද්ධය. (යැයි වන අතර එහි) ඔවුනොවුන් අතර (දී ගන්නා) පඬුර වන්නේ. (ඔබට) ශාන්තිය, යන්නයි. තවද ඔවුන්ගේ ප්‍රාර්ථනාවෙහි අවසානය වනු ඇත්තේ, සියළු ප්‍රශංසා විශ්වයේ රබ් වන අල්ලාහ්ටමය, (යැයි කීම)ය.

11. යහපත අත් කර ගැනීමට මිනිසුන් ඉක්මන් වන්නා සේම (ඔවුන්ට දඬුවම් ලෙසින් දිය යුතු) අයහපත (විෂයයෙහි) අල්ලාහ්ද ඔවුන්ට ඉක්මන් වුවහොත් මේ වන විට (ලොවෙහි) නිශ්චය වශයෙන්ම ඔවුන්ගේ ජීවිත කාලය ඔවුන්ට අවසන් කර තිබෙන්නේමය. එහෙයින් අපගේ හමුව බිය නොවන්නන් ඔවුන්ගේ නොමඟෙහිම මංමුළා වී සැරිසරන්නන්ව (සිටීමට) අප අත් හැර දමන්නෙමු. 12. ගැහැටක් මිනිසා ස්පර්ශ කරයි නම් ඔහු ඇලවූවෙකුට නැතිනම් වාඩිවූවෙකුට (එසේත්) නැතිනම් සිට ගත්තෙකුට අපව ඔහු (බැගැපත්ව) අමතන්නේය. පසුව අප ඔහුගේ ගැහැට ඉවත් කළ විට ඔහු තමන්ට ඇති වූ ගැහැට ඉවත් කරන මෙන් (පෙර කිසි විටෙක) අපගෙන් (බැගැපත්ව) ඉල්ලා නොසිටී කෙනෙකු මෙන් (අපෙන්) ඇත් වන්නේය. සීමාව ඉක්මවන්නන්ට මෙලෙසින් ඔවුන් කරමින් සිටී දෙය අලංකාර කරන ලදී.

13. තවද ඔබට පෙර විසුවන් බොහෝ දෙනෙකු ඔවුන් අපරාධ කළ විට අපි නිශ්චය වශයෙන්ම ඔවුන්ව විනාශ කර දැමීමෙමු. ඔවුන් වෙත යවනු ලැබූ ඔවුන්ගේ දූතයෝ පැහැදිලි සාධක ගෙන ආවෝය නමුත් ඔවුහු (එය) විශ්වාස කරන්නන් නොමවූහ. පාපතර සමූහයන්ට අපි මෙලෙසින් කුලී දෙන්නෙමු.

14. පසුව ඔබ කෙසේ ක්‍රියා කරන්නේද යැයි අප බලනු පිණිස

ඔවුන්ගෙන් පසු ඔබව අපි (ඔවුන්ගෙන් පසුව) පැවතෙන්නන් කළෙමු.

15. තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වැකි පාරායණය කර පෙන්වුවහොත් (එමගින් සත්‍යය වටහා), අපගේ හමුවට බිය නොවන මොවුහු, මෙය නොවන (වෙනත්) කුර්ආනයක් ඔබ ගෙනෙනු. නැතිනම් මෙය (අප කියන පරිදි මඳක්) වෙනස් කරනු. යැයි කියති. (එයට) මා වෙතින් මෙය වෙනස් කිරීමට කිසිදු අයිතියක් මා හට නැත. මට දන්වනු ලබන දෙය මිස(අනෙකක්) පිළිපදින්නෙකුවද මා නැත. මාගේ රබ්ට මා අකීකරු වුවහොත් දවැන්ත දිනයෙක හිංසනයට මම නිශ්චය වශයෙන්ම බිය වෙමි යැයි(මුහම්මද් ඔවුන්ට) කියනු.

16. (තවද මුහම්මද්!) 'අල්ලාහ් පැතුවේ නම් මම මෙය ඔබට පාරායණය කර නොපෙන්වන්නෙමි. තවද මෙය ඔබට ඔහු දන්වන්නේද නැත. එහෙයින් නිශ්චය වශයෙන්ම මම මෙයට පෙරද දිගු කලක් (සත්‍යය පමණක් කථා කරන පුද්ගලයෙක් යැයි නම් දරමින්) ඔබ අතර රැඳී සිටියෙමි. ඔබ මෙය වටහා නොගන්නේහිද? යැයි ඔවුන්ගෙන් අසනු.

17. එහෙයින් කවුරුත් අල්ලාහ් මත අසත්‍යය ගොතන්නේද ඔහුට වඩා, නැතිනම් ඔහුගේ වැකි අසත්‍ය කරන්නාට වඩා අපරාධකරුවා කවුරුන්ද? නිශ්චය වශයෙන්ම පාපතරයන් ජය ලබන්නේ නැත.

18. තවද අල්ලාහ් නොවන, තමන්ට ගැහැටක් හෝ එලක් නොදෙන දේ ඔවුහු නමදින්නෝය. 'මොවුන් අල්ලාහ් ඉදිරියෙහි අපට මැදිහත් වන්නන්ය. යැයි ඔවුහු පවසති. (එහෙයින් මුහම්මද්!) 'අහසෙහිද පොළොවෙහිද අල්ලාහ් නොදන්නා දේ ඔබ ඔහුට දන්වන්නෙහිද? ඔහු ඉතා සුවිශුද්ධය. ඔවුන් හවුල් කරන දෙයින් ඔහු උසස් වූනේය. යැයි (ඔවුන්ට) පවසන්න.

19. තවද මිනිස්සු එකම සමූහයක්ව හැර නොසිටියෝය. පසුව

ඔවුහු මතභේද ඇති කර ගත්තෝය. තවද (සෑම විෂයකටම කල් දීමක් නිර්ණය කර ඇත යන) ඔබගේ රබ්ගේ ප්‍රකාශය ඉස්සර නොවුනේ නම්, ඔවුන් මතභේද ඇති කර ගත් දෙය පිළිබඳ ඔවුන් අතර තීරණ කරනු ලැබ ඇත.

20. තවද '(පෙර සිටි දූතයින්ට දෙනු ලැබූ ආකාරයට) යම් සාධකයක් (අල්ලාහ්ගේ දූතයා වන) ඔහු මත ඔහුගේ රබ්ගෙන් පහළ විය යුතු නොවේද? යැයි ඔවුහු පවසන්නෝය. එයට (මුහම්මද්!) වසන් වී ඇති දේ අල්ලාටම හිමිය. එහෙයින් ඔබ මග බලා සිටින්න. නිශ්චය වශයෙන්ම මමද ඔබ සමඟ මග බලා සිටින්නෙකු වෙමි. 21. තවද මිනිසුන්ට ඇතිවූ ගැහැටෙන් පසු එක් දයාවක් මගින් අප ඔවුන් සැපත විදින්නට සිදුකළේ නම් එවිට ඔවුන් අපගේ වැකිවලින් කුමන්ත්‍රණ කිරීම (යනු) ඔවුන්ට (සිරිතක්ව) තිබේ. (එයට මුහම්මද්!) 'අල්ලාහ් කුමන්ත්‍රණ කිරීමෙහි ඉතා කඩිනමිය. යැයි ඔබ පවසන්න. නිශ්චය වශයෙන්ම අපගේ දූතයෝ (වන මලාඉකාවරු) ඔබ කුමන්ත්‍රණ කරන දේ සටහන් කරන්නෝය.

22. ගොඩබිමෙහි හා මුහුදෙහි ඔහු ඔබව ගමන් කරවන්නේය. අවසාන වශයෙන් ඔබ නැව්වල සිටින විට හොඳ සුළං මගින් ඔවුන්ව එය ගෙන යන්නේය. (එලෙස හොඳින් එය යයි) එමගින් ඔවුහු සතුටට පත් වන්නෝය. (එම මොහොතෙහි) කුණාටුවක් එය දෙසට පැමිණියේය. සෑම තැනින්ම ඔවුන් වෙත (යෝධ) රැළිද පැමිණියේය. නිශ්චය වශයෙන්ම (මෙමගින්) තමන් වට කරනු ලැබුවෝය යැයි ඔවුහු සිතන්නෝය. (එවිට) අල්ලාහ්ව ඔහුටම ධර්මය (එනම් නැව්දුම) නිර්මල කළවුන් ලෙසින් '(අපගේ රබ්!) මෙයින් ඔබ අපව ආරක්‍ෂා කළේ නම් නිශ්චය වශයෙන්ම (ඔබට) කෘතඥවුවන්ගෙන් අපිද වන්නෙමු. යැයි ප්‍රාර්ථනා කරන්නෝය. 23. එහෙයින් ඔහු ඔවුන්ව රැක ගත් විට ඔවුහු

එවිටම අයුක්තිසහගතව පොළොවෙහි කලබල කරන්නෝය. මිනිසුනි! ඔබගේ කලබල ඔබටම විපතක්ය. මෙලොව ජීවිතයෙහි මද (කලකට) සුවයක් විදිය හැකිය. පසුව අප වෙතම ඔබගේ නැවත හැරීම වේ. පසුව ඔබ කරමින් සිටි දේ අපි ඔබට දන්වන්නෙමු.

24. මෙලොව ජීවිතයේ උදහරණය ජලය මෙන්මය. එය අහසින් අපි පහළ කළෙමු. එය මිනිසුන්ද (ගව එළු බැටළු ඔටු වැනි) සිවුපාවුන්ද අනුභව කරන පැලෑටි සමග මිශ්‍ර විය. අවසානයෙහි පොළොව තම සශ්‍රීක බව අත්කර (එමගින්) අලංකාර වූ විට එහි හිමිකරුවෝ එය මත නිශ්චය වශයෙන්ම තමන් (අස්වැන්න නෙලීමට) ශක්තිය ඇත්තවුන් යැයි සිතා ගන්නෝය. (එවිට) රාත්‍රියෙහි නැතිනම් දහවලෙහි (එය විනාශ කිරීම යන) අපගේ අණ පැමිණ, එමගින් එය පෙරදින එම ස්ථානයේ නොතිබුවාක් මෙන් හා අස්වැන්න නෙලන ලැබුවාක් මෙන් අපි පත් කළෙමු. සිතා බලන සමූහයාට (අපගේ) වැකි මෙලෙස අපි විස්තර කරන්නෙමු.

25. අල්ලාහ් ශාන්තියේ නිවස කරා ඔබව කැඳවන්නේය. තවද ඔහු සිතු අය සෘජු මාර්ගය කරා ගෙන යන්නේය.

26. යහපත කළවුන්ට යහපතද, (ඔවුන් කළ දෙයට වඩා) අධිකව ඇත. ඔවුන්ගේ මුහුණු අඳුර හෝ නින්දව වෙලා නොගන්නේය. ඔවුන් ස්වරගයේ වැසියන්ය. ඔවුන් එහි සද කල් රැඳෙන්නන්ය. 27. තවද පාපය උපයාගන්නවුන්ට (ඔවුන් කළ) පාපයට කුලිය ප්‍රමාණයෙන් එය මෙන්මය (මිස අධික නොවේ). ඔවුන්ව නින්දව වෙලා ගන්නේය. (තවද) ඔවුන්ට අල්ලාහ්(ගේ හිංසාව) වෙතින් රැකවලෙකු නැත. සණදුර සහිත රාත්‍රියෙහි එක් කොටසකින් ඔවුන්ගේ මුහුණු වෙලාගනු ලැබුවා

සේ (තිබෙනු ඇත). ඔවුන් නිරයේ වැසියන්ය. ඔවුන් එහි සද කල් රැඳෙන්නන්ය.

28. (මුහම්මද්!) තවද ඔවුන් සියල්ල න්වම එක්රැස් කරන දිනය (ඔවුන්ට සිහිපත් කරනු) පසුව (අල්ලාන්ට) හවුල් කරමින් සිටියවුන්ට 'ඔබද ඔබගේ හවුල්කරනු ලැබුවන්ද ඔබගේ ස්ථානයේම සිටින්න, යැයි අප පවසා (විශ්වාසිකයන් හා ප්‍රතිකෂේප කරන් නන් යන) ඔවුන් අතර අපි බෙදුමක් ඇති කරන්නෙමු. (පසුව) 'අපව නමදින්නන්ව ඔබ සිටියේ නැත' යැයි ඔවුන්ගේ හවුල් කරනු ලැබුවෝ පවසති. 29. 'එහෙයින් අප හා ඔබ අතර සාක්ෂිකරුවෙකු ලෙසින් අල්ලාන්ම සැනේ' ඔබගේ නැමදුම ගැන නිශ්චය වශයෙන්ම අපි අනවධානයෙන්ම සිටියෙමු. (යැයිද පවසති). 30. සෑම කෙනෙක්ම තමන් පෙරටු කළ දේ පරීක්ෂා කරන්නෝ එහිදීය. තවද ඔවුන් තමන්ගේ සත්‍ය අධිපති වන අල්ලාන් වෙතම හරවනු ලබන්නෝය. ඔවුන් අසත්‍යය ගොතමින් සිටි දෙය ඔවුන්ගෙන් අතුරුදහන් විය.

31. 'අහසින්ද පොළොවෙන්ද ඔබට ආහාර සපයන්නා කවුරුහුද? නැත්නම් ශ්‍රවනය හා දසුන (ඔබට) හිමිකරමින් සිටින්නා කවුරුහුද? මළ දෙයින් පණ ඇති දෙයද පණ ඇති දෙයින් මළ දෙයද පිට කරමින් සිටින්නා කවුරුන්ද? යැයි (මුහම්මද්!) ඔබ ඔවුන්ගෙන් අසනු (එයට) ඔවුන් 'අල්ලාන්මය' යැයි කියනු ඇත. 'එසේ නම් ඔහුට ඔබ බියබැති නොවන්නේහිද? යැයි ඔබ (පෙරලා) අසනු. 32. (මෙවැනි බලය ඇති) ඔහුම ඔබගේ සත්‍ය රබ් වෙයි. මෙම සත්‍යයට පසුව නොමග මිස (තිබෙනුයේ) කුමක්ද? එහෙයින් ඔබ කොයිබට හරවනු ලබන්නෙහිද? 33. පව් කරන්නන් මත (වන) 'ඔවුහු නිශ්චය වශයෙන්ම විශ්වාස නොකරති' යන ඔබගේ රබ්ගේ ප්‍රකාශය මෙලෙසින් සත්‍ය විය.

34. (මුහම්මද්!) ඔබගේ හවුල්කරුවන්ගෙන් මැවීම ආරම්භ කර

පසුව එය හරවන්නන් කිසිවෙකු සිටින්නේද? යැයි (ඔවුන්ගෙන්) අසනු. 'මැවීම් පුරාණ කළේ අල්ලාහ්' පසුව ඔහු එය නැවත හරවන්නේය. එහෙයින් ඔබ කොයිබට හරවනු ලබන්නෙහිද? යැයි අසනු. 35. (මුහම්මද්!) 'ඔබගේ හවුල්කරුවන්ගෙන් සත්‍යය කරා මඟ පෙන්වන්නෙක් සිටින්නේදැයි? (නැවත) අසනු. සත්‍ය කරා මඟ පෙන්වන්නේ අල්ලාහ්'ය, යැයි පවසනු. සත්‍යයට මඟ පෙන්වන්නා පිළිපැදීම වඩා සුදුසුද? නැතිනම් (වඩාත් සුදුසු) යහමඟ පෙන්වනු ලැබුවේ නම් මිස යහමඟ නොලබන්නාද? ඔබට කුමක් සිදු වී තිබේද? (මෙයට පටහැනිව) ඔබ තීරු දෙන්නේ කෙසේද? 36. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු (හිස්) සිකුච්ලි හැර (අන් දෙයක්) පිළිපදින්නේ නැත. නිශ්චය වශයෙන්ම (හිස්) සිකුච්ලි සත්‍යය (වටහා ගැනීම) සඳහා ප්‍රයෝජනවත් නොවේ. අල්ලාහ් ඔවුන් කරන දෙය ගැන දන්නාය.

37. තවද කුර්ආනය අල්ලාහ් වෙතින් (පැමිණි දෙයක්) මිස (අන් කිසිවෙකු විසින්) ගොතන ලද දෙයක් නොවේ. තවද එයට පෙර දෙය සත්‍ය කරන්නක්වද පුස්තක (සියල්ල) පැහැදිලි කරන්නක්වද තිබේ. විශ්වයේ රබ්ගෙන් වන මාහි කිසිදු සැකයක් නැත. 38. නැතිනම් (මෙම කුර්ආනය වන) මෙය (අපගේ දූතයා වන) ඔහු ගෙනුවේය යැයි ඔවුහු පවසන්නෝද? (මුහම්මද්!) 'ඔබ සත්‍යවාදී වන්නේ නම් එය මෙන් එක් පරිච්ඡේදයක් ගෙන එන්න. තවද අල්ලාහ් නොවන ඔබට හැකි සියල්ලන්වම (එයට උදව් සඳහා) කැඳවන්න. යැයි පවසන්න. 39. එසේ නැත. කිනම් දූනුම ඔවුන් වටහා නොගත්තේද තවද කිනම් විවරණය ඔවුන් වෙත නොපැමිණියේද එය ඔවුහු අසත්‍ය කළෝය. ඔවුන්ට පෙර අයද මෙසේම අසත්‍ය කළෝය. එහෙයින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වූයේ දැයි (මුහම්මද්!) ඔබ බලනු.

40. ඔවුන්ගෙන් ඇතැමුන් එය විශ්වාස කරති. තවද

ඔවුන්ගෙන් තවත් අතැමෙක් එය විශ්වාස නොකරති. කලබල කරන්නන් ගැන අල්ලාහ් වඩා (හොඳින්) දන්නාය. 41. ඔවුන් ඔබව අසත්‍ය කළේ නම්, 'මාගේ ක්‍රියාව මටය, ඔබගේ ක්‍රියාව ඔබටය, ඔබ මා කරන දෙයින් ඉවත්වුවන්ය. මම ඔබ කරන දෙයින් ඉවත්වුවෙක්මි. යැයි (මුහම්මද්!) ඔබ පවසන්න. 42. ඔවුන්ගෙන් ඔබට (ව්‍යාජ ලෙසින්) සවන් දෙන්නන්ද සිටිති. (කිසිවක්) වටහා ගැනීමට නොහැකිව සිටියදී බිහිරන්ව ඔබ ශ්‍රවණය කරවන්නේහිද? 43. තවද ඔබව බලන්නන්ද ඔවුන් අතර සිටිති. (කිසිවක්) නොබලන්නන්ව සිටියදී අන්ධයින්ට ඔබ මඟ පෙන්වන්නේහිද? 44. නිශ්චය වශයෙන්ම අල්ලාහ් මිනිසුන්ට මදක් හෝ අපරාධ නොකරයි. නමුත් මිනිස්සු තමන්ටම අපරාධ කරන්නෝය.

45. තවද ඔවුන්ව ඔහු එක්රැස් කරන දිනයෙහි (එක්) දහවලෙහි මද වේලාවක් මිස (මෙලොවෙහි) තමන් රැදී නොසිටියාක් මෙන් (ඔවුන් සිතනවාක් සමඟම) ඔවුනොවුන් අතර එකිනෙකා හඳුන්වා දෙති. අල්ලාහ්ගේ හමුව අසත්‍ය කළවුන් නිශ්චය වශයෙන්ම අලාහ ලැබුවන්ය. තවද (ඔවුන්) යහමඟ ලැබුවන්ද නොවුනේය. 46. තවද අප ඔවුන්ට පොරොන්දු වූ (දඩුවමින්) ඇතැමක් (ඔබ සිටියදීම) අප ඔබට පෙන්වුවද, නැතිනම් ඔබ (බලන්නට පෙර) අප ඔබව අත් කර ගත්තද ඔවුන්ගේ හැරීම අප වෙතමය. පසුව ඔවුන් කරමින් සිටියදේ මත අල්ලාහ් සාක්ෂි දරන්නාය.

47. සෑම සමූහයකටම දූතයෙකු ඇත. ඔවුන්ගේ දූතයා පැමිණි විට ඔවුන් අතර යුක්තිසහගතව තීරු දෙනු ලබයි. ඔවුන් අසාධාරණය කරනු ලබන්නේද නැත.

48. 'ඔබ සත්‍යවාදීන් නම් මෙම පොරොන්දුව (පැමිණෙන්නේ) කවදද? යි (ප්‍රතිකෂේප කරන) ඔවුහු අසති.

49. (එයට මුහම්මද්!) 'අල්ලාහ් සිතු දෙය හැර කිසි ගැහැටක් හෝ ප්‍රයෝජනයක් අත් කර ගැනීමට මට නොහැකිය. යැයි පවසන්න. සෑම සමූහයකටම නියමිත හෝරාවක් ඇත. ඔවුන්ගේ නියමිත හෝරාව එළඹියේ නම් ඔවුහු මද වේලාවක් හෝ ප්‍රමාද හෝ ඉක්මන් කරනු හෝ නොලබති. 50. (මුහම්මද්! 'ඔහුගේ හිංසනය රාත්‍රියේ හෝ දහවලෙහි ඔබ වෙත පැමිණියේ නම් එය ගැන ඔබ කුමක් පවසන්නේද? යැයි අසනු. මෙම වැරදිකරුවන් ඔහුගෙන් කුමක් ඉක්මන් කරන්නේද? 51. (ඔබ ඉක්මන් වන) එය හටගත් පසුවද ඔබ එය විශ්වාස කරනුයේ? ඔබ දැන්ද (විශ්වාස කරනුයේ?) මෙය ඉක්මන් කරන්නන්ව සිටියෝ ඔබමය. 52. පසුව නිත්‍ය හිංසනය රස විඳින්න යැයි අපරාධකරුවන්ට පවසනු ලැබේ. ඔබ කරමින් සිටි දේ හැර (අන් දෙයක් සඳහා) ඔබ කුලී දෙනු ලබන්නෙහිද?

53. (මුහම්මද්!) එය සත්‍යද යැයි දන්වන ලෙස ඔවුහු ඔබගෙන් අසති. (එයට) එසේය. මාගේ රබ් මත දිවුරා (කියමි) නිශ්චය වශයෙන්ම එය සත්‍ය වේ. ඔබ (අප) නොහැකියන් බවට පත් කරන්නන් නොවෙති. 54. තවද අපරාධ කළ සෑම කෙනෙකුම ලොවෙහි ඇති සියළු දේම (ඔවුන් සතුව) තිබුනද ඒ සියල්ලම (දඬුවමින් ගැලවීමට) හිලව් ලෙසින් දෙනු ඇත. තවද ඔවුන් හිංසනය දැසින්ම දකින විට පසුතැවිල්ල ඔවුහු වසන් කරති. ඔවුන් අතර යුක්තිසහගතව තීරු දෙනු ලබති. ඔවුන් අසාධාරණයට පත් කරනු ලබන්නේද නැත. 55. දනගන්න. නිශ්චය වශයෙන්ම අහසෙහි හා පොළොවෙහි ඇති දෙය අල්ලාහ්ටමය. දනගන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයි. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු එය නොදනී. 56. ඔහු ප්‍රාණය දෙන්නේය. මරණයට පත් කරන්නේය. ඔබ ඔහු වෙතම හරවනු ලබන්නේය.

57. මිනිසුනි! ඔබගේ රබ්ගෙන් එක් උපදෙසක්ද, සිත්හි ඇති දෙය සුව කරන්නක්ද, යහමගක්ද, විශ්වාසිතයින්ට දයාවක්ද ඔබ වෙත පැමිණ ඇත. 58. (මෙය) අල්ලාහ්ගේ ආශීර්වාදය මගින්ද ඔහුගේ දයාව මගින්ද (පැමිණියක්) වේ. මෙමගින්ම ඔවුන් සතුටට පත් වනු ඇත. ඔවුන් එක්රැස් කරන (ලොකික) දෙයට වඩා මෙය උසස්ය. 59. (මුහම්මද්!) ඔබ වෙනුවෙන් අල්ලාහ් පහළ කළ ආහාරය ඔබ බැලූවේහිද? එයින් සමහරක් තහනම් වූ දෙයක්වද, තවත් සමහරක් අනුමත කරන ලද්දක්වද, ඔබ පත් කර ගත්තෙහිය. (මෙසේ කිරීමට) අල්ලාහ්ද ඔබට අනුමැතිය දුන්නේ? නැතිනම් අල්ලාහ් මත ඔබ අසත්‍යය පතුරවන්නෙහිද? 60. අල්ලාහ් මත අසත්‍යය පතුරවන්නන් වන ඔවුන්ගේ සිතුවිල්ල අවසාන දිනයෙහි කුමක් වනු ඇතිද? නිශ්චය වශයෙන්ම අල්ලාහ් මිනිසුන් මත දයාව ඇත්තාය. එනමුදු ඔවුගෙන් වැඩි දෙනෙක් කෘතඥ නොවන්නෝය.

61. යම් කාර්යක ඔබ සිටින සෑම විටමද මෙම කුර්ආනය ඔබ පාරායණය කරන සෑම විටමද යම් ක්‍රියාවක ඔබ නියැලී සිටින සෑම මොහොතකදීම ඔබ මත අප ප්‍රස්තුතව සිටින්නන්මය. තවද පොළොවෙහි හා අහස්හි එක් පරමාණුවක ප්‍රමාණයක් ඔබගේ රබ්ට නොදැන නොපෙනී නොයන්නේය. තවද මෙයටත් වඩා ප්‍රමාණයෙන් කුඩා හෝ විශාල ඔහුගේ පැහැදිලි සටහන් පොතෙහි තිබී මිස නැත. 62. දැනගන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රියයන් (වන) ඔවුන් මත කිසිදු බියක් නැත. ඔවුන් දුකට පත් වන්නේද නැත. 63. ඔවුහු කෙබන්දන්ද යත් (ඔහුව) විශ්වාස කර (ඔහුට) බියබැතිව සිටියෝය. 64. මෙලොව ජීවිතයෙහිද අවසාන යෙහිද සුඛාරංචි ඔවුන්ටමය. අල්ලාහ්ගේ ප්‍රකාශය වෙනස් කිරීමක් නැත. අති ශ්‍රේෂ්ඨ විජයග්‍රහණය මෙයමය. 65. (මුහම්මද්! ඔබව නින්දා කිරීමට පවසන) ඔවුන්ගේ

කියුම් ඔබව දුකට පත් නොකරන්නවා. නිශ්චය වශයෙන්ම සියළු ගෞරව අල්ලාහ්ටම හිමිය. සවන් දෙන්නා හා දන්නා ඔහුමය. 66. දූතගන්න. නිශ්චය වශයෙන්ම අහස්හි හා පොළොවේ සිටින්නන් හිමි අල්ලාහ්ටමය. අල්ලාහ් නොමව හවුල්කරුවන් කැඳවන්නන් පිළිපදින්නේ කුමක්ද? අනුමානය මිස (අන් දෙයක්) ඔවුන් පිළිපදින්නේ නැත. තවද ඔවුන් අනුමාන කරන්නන් මිස (අන් කිසිවෙකු) නොවේ. 67. ඔහු කෙබන්දෙක්ද යන් රාත්‍රිය ඔබ වෙනුවෙන් ඔබ එහි සන්සුන් වීමටද, දහවල දසුනට ඇති (ආලෝකමත්) දෙයක්වද කළේය. සවන් දෙන සමූහයාට නිශ්චය වශයෙන්ම මෙහි සාධක ඇත.

68. අල්ලාහ් පුනෙකු ගත්තේය යැයි ඔවුහු පවසති. ඔහු ඉතා සුවිශුද්ධය. අනාධිනය. අහස්වල හා පොළොවේ ඇති දේද හිමි ඔහුටමය. එ(සේ ඔහු පුනෙකු ගත්තේය යන එම ප්‍රකාශ)යට ඔබ වෙත කිසිදු සාධකයක් නැත. ඔබලා නොදන්නා දෙයක් අල්ලාහ්ට පවසන්නෙහුද? 69. (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම අල්ලාහ් විෂයයෙහි අසත්‍යයක් ගොතන්නන් ජය නොලබයි යැයි පවසනු. 70. (මෙවැන්නන්ට) ලොවෙහි සැපත ඇත. පසුව ඔවුන්ගේ හැරීම අප වෙතමය. පසුව ඔවුන් ප්‍රතිකේෂ්ප කරමින් සිටි නිසා දූඩි හිංසනය ඔවුන්ට අපි විඳවන්නෙමු.

71. තවද (මුහම්මද්!) නූත්ගේ පුවත ඔබ ඔවුන්ට පාරායණය කර පෙන්වනු. ඔහු සිය සමූහයා වෙත, මාගේ සමූහයෙනි! මා (ඔබ අතර) සිටීමද මා අල්ලාහ්ගේ සාධක සිහිපත් කර පෙන්වීමද (අල්ලාහ්ගේ ආඥා) සිහිපත් කිරීමද ඔබට බරක් ලෙසින් හැඟී (එනිසා ඔබ මට හිරිහැර කිරීමේ තීරණයට) ගියහොත් මම අල්ලාහ් වෙතම මාගේ සියළු කාරියන් පවරා පූර්ණව විශ්වාසය තබන්නෙමි. (ඔබද) ඔබගේ කාරිය (අල්ලාහ්ට ඔබ) හවුල්කරනවුන් රැස් කරගන්න. පසුව එම කාරිය ඔබ

වෙත වසන් වූවක්ද නොම වේවා. එම තීරණය මා වෙත ඉටු කරන්න. මා හට කාල අවකාශද ඔබ නොදෙන්න. යැයි පැවසූ සැටි (මෙතෙහි කරනු). 72. එහෙයින් ඔබ (මාගේ මෙහෙය) ප්‍රතික්ෂේප කළහොත් (මෙය සඳහා) මා ඔබගෙන් කිසිදු කුලියක් ඉල්ලා සිටින්නේ නැත (යන තත්ත්වය සලකා බලන්න). මාගේ කුලිය අල්ලාහ් වෙතම මිස (අන් කිසිවෙකු වෙත) නොවේ. (තවද ඉතා යටහත්) මුස්ලිම්වරුන්ගෙන් (කෙනෙකු) සිටින මෙන්ම මම අණ කරනු ලැබ ඇත්තෙමි. (යැයිද නූන් කීවේය). 73. පසුව(ද) ඔවුන් ඔහුව අසත්‍ය කළ හෙයින් අපි ඔහුවද ඔහු සමඟ වූවන්වද නොකාවෙන් බේරා ගනිමු. පසුව අපි ඔවුන්ව (ලොවෙහි) පැවතෙන්නන් බවටද පත් කළෙමු. තවද අපි අපගේ වැකි අසත්‍ය කළවුන්ව ගිල්වූයෙමු. අවවාද කර අනතුරු අඟවනු ලැබූ (පසු එය ප්‍රතික්ෂේප කළ) අයගේ අවසානය කෙසේ වීදැයි (මුහම්මද්!) ඔබ බලනු.

74. ඉක්බිති ඔහුගෙන් පසුව (දිවි ගලවා ගත්) ඔහුගේ සමූහයා වෙත අපි දූතයින් යැවූවෙමු. ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධකම ගෙන ආවෝය. එවිට ඔවුන්ට පෙර අසත්‍ය කරමින් සිටි දේ (සත්‍යය යැයි) විශ්වාස කරන්නන්ව මොවුන් සිටියේ නැත. සීමාව ඉක්මවන්නන්ගේ හදවත්වලට (සත්‍යය වටහා ගැනීමට නොහැකි පරිදි) අපි මෙසේ මුද්‍රා තබන්නෙමු.

75. පසුව ඔවුන්ගෙන් පසු මුසාව හා හාරුන්ව අපගේ සාධක සමඟ ෆිර්අවුන් වෙතද ඔහුගේ ප්‍රධානීන් වෙතද යැව්වේය. එවිට ඔවුහු උඩඟු වූහ. (සත්‍යය) ප්‍රතික්ෂේප කරන වැරදි කරන සමූහයක්වද ඔවුන් සිටියහ. 76. අප වෙතින් ඔවුන් කරා සත්‍යය පැමිණි විට මෙය පැහැදිලිම හූනියමකි යැයි කීහ. 77. (එයට) මුසා (ඔවුන් අමතා) 'සත්‍යය ඔබ වෙත පැමිණි විට එයට මෙය හූනියමක්ද? යි ඔබ අසන්නේහිද? හූනියම්කරුවෝ ජය නොලබති.

යැයි පැවසුවේය. 78. (එයට) ඔවුන් 'අපගේ පැරැණිතන් කුමක් මත සිටියෝද එයින් අප (අන් අතකට) හැරවීමටද, මෙම පොළොවෙහි (පාලනය හිමි වීමේ) ආඩම්බරය ඔබ දෙදෙනට (හිමි) විය යුතුය හෙයින් (නොවේ)ද ඔබ අප වෙත පැමිණියේ? ඔබ දෙදෙනා විශ්වාස කරන්නන්ව අප නොමැත. යැයි කීවෝය.

79. (ඉක්බිති) ගිර්අවුන් 'හූනියම පිලිබඳ හොඳින්' දන්නා සෑම හූනියම්කරුවෙක්වම මා වෙත ගෙනෙනු. යැයි කීවේය.

80. (එසේම) හූනියම්කරුවන් පැමිණි විට මූසා (ඔවුන් අමතා) 'ඔබ දමන දෙය දමන්න. යැයි. කීවේය. 81. එසේ ඔවුන් (සිය හූනියම් සියල්ල) දමූ විට මූසා 'ඔබ කුමක් ගෙන ආවේද එය (හුදු) හූනියමක්මය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් මෙය විනාශ කර දමන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් කලබල ඇතිකරන්නන්ගේ ක්‍රියා විධිමත් කරන්නේ නැත. යැයි කීවේය.

82. 'තවද වැරදිකරන්නන් පිළිකුල් කළද නිශ්චය වශයෙන්ම අල්ලාහ් සිය වැකි මගින් සත්‍යය සැබෑවක් කරන්නේමය. (යැයිද කීවේය).

83. (මෙයින් පසුව) ගිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් තමන්ට හිරිහැර කරනු ඇත යන බිය නිසා ඔහුගේ පරපුරෙන් කොටසක් හැර (අන් කිසිවෙක්) මූසාව විශ්වාස නොකළෝය. තවද නිශ්චය වශයෙන්ම (එවිට) ගිර්අවුන් භූමියෙහි බලවතෙකු විය. (තවද) නිශ්චය වශයෙන්ම ඔහු සීමාව ඉක්මවූවන්ගෙන් කෙනෙකුද විය. 84. (පසුව) මූසා (සිය සමූහයා අමතා) මාගේ සමූහයෙනි! ඔබ අල්ලාහ් විශ්වාස කර ඔබ ඔහුට සම්පූර්ණයෙන් යටහත් වන්නවුන්ව සිටිත් නම් ඔහු මතම කාරියන් පවරා පූර්ණව විශ්වාසය තබන්න. යැයි කීවේය. 85. (එයට) ඔවුන් 'එසේම අප අපගේ කාරියන් පවරා පූර්ණව විශ්වාසය ඔහු මතම තැබුවෙමු. (තවද) අපගේ රබ්! අපරාධකාර සමූහයාගේ පරීක්ෂණයට

අප පත් නොකරනු. යැයිද කීවෝය. 86. තවද '(අපගේ රබ්!) ප්‍රතිකේෂ කරන සමූහයාගෙන් ඔබගේ දයාව මගින් අප බේරා ගනු මැනවි. (යැයිද පුර්වතා කළෝය).

87. තවද මූසාට හා ඔහුගේ සොහොයුරාට, 'ඔබගේ සමූහයා වෙනුවෙන් මිසරයේ ගෙවල් කිහිපයක් ඔබ දෙදෙන තනා දී ඔබගේ (එම) නිවෙස් කිබ්ලා (නම් වන්දනයේ දිසාව) කර ගන්න. (එහි) සලාතයද ඉටු කරන්න. (ඔවුන් ජය ලබනු ඇත යැයි) විශ්වාසිකයින්ට සුඛාරංචිද පවසන්න. යැයි වහී (මගින්) පණිවිඩ පහළ කළේය.

88. (එයට) මූසා 'අපගේ රබ්! නිශ්චය වශයෙන්ම ඔබ ගිර්අවුන්ට හා ඔහුගේ ප්‍රධානීන්ට අලංකාරයද මොළොව ජීවිතයට අවශ්‍ය වස්තූන්ද දී ඇත්තේය. එහෙයින් අපගේ රබ්! ඔවුන් (එය භාවිත කරනුයේ) ඔබගේ මාර්ගයෙන් අනුන්ව මග හැරවීමය. (එහෙයින්) අපගේ රබ්! ඔවුන්ගේ වස්තූන් විනාශ කර ඔවුන්ගේ සිත් දරදඬු කරනු. එවිට වේදනාකාරී හිංසනය ඔවුන් දකින (අවසාන දිනය) තෙක් ඔවුහු විශ්වාස නොකරන්නෝමය. යැයි කීවේය.

89. 'ඔබ දෙදෙනාගේ ප්‍රාර්ථනාව නිශ්චය වශයෙන්ම පිළිගනු ලැබින. එහෙයින් ඔබ දෙදෙනම ස්ථිරව සිටින්න. නොදන්නන්ව සිටින්නන්ගේ මඟ නිශ්චය වශයෙන්ම ඔබ දෙදෙන පිළිපදිනු එසා. යැයි (අල්ලාහ් වන) ඔහු කීවේය.

90. ඉස්රායෙල්ගේ දරුවන්ව අපි මුහුද එතෙර කරවූයෙමු. එවිට ගිර්අවුන් හා ඔහුගේ සේනාව අපරාධය හා ද්වේෂයෙන් යුතුව ඔවුන් ලුහුබැඳ ගියහ. අවසාන වශයෙන් (ගිර්අවුන් වන) ඔහුට ගිලීම (නම් ඉරණම) ළගා වූ කල, ඉස්රායෙල්ගේ දරුවන් කවුරුන්ව විශ්වාස කරන්නේද? ඔහු හැර (අන්) දෙවියෙකු නැත යයි විශ්වාස කර මම ඔහුට

යටහන් වූවන්ගෙන් (කෙනෙකුට) සිටින්නෙමි. යැයි කීවේය.

91. (එයට අපි ඔහු අමතා) දැන්ද (නුඹ විශ්වාස කරනුයේ? මඳකට) පෙර නුඹ ස්ථීරවම පිටුපාමින් සිටියෙහිය. කලබල

කරන්නන්ගෙන් කෙනෙකුද (නුඹ) සිටියෙහිය. (යැයි කීවෙමු).

92. එහෙයින් 'නුඹට පසුව එන්නන්ට නුඹ ආදර්ශයක් වනු පිණිස අද දින නුඹව සිරුර පිටින් අප සංරක්ෂණය කරන්නෙමු.

(යැයිද අල්ලාහ් කීවේය). තවද නිශ්චය වශයෙන්ම මිනිසුන් බොහෝ දෙනෙකු අපගේ සාධක වෙතින් අනවධානයෙන් සිටින්නන්මය. (යැයිද ප්‍රකාශ කරන ලදී)

93. නිශ්චය වශයෙන්ම අපි ඉස්රායෙල්ගේ දරුවන්ට ඉතා කැමති ස්ථානයෙහි පදිංචි කරවා හොඳ දෙයින් ඔවුන්ට ආහාරද දෙමින් සිටියෙමු. එහෙයින් දැනුම ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුහු මතහේද ඇති නොකළෝය. කුමන විෂයයෙහි ඔවුහු මතහේද ඇති කර ගත්තෝද, එහි ඔවුන් අතර නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් අවසාන දිනයෙහි තීරු ව දෙන්නේය.

94. (මුහම්මද්!) අප ඔබට පහළ කළ දෙයෙහි ඔබ සිටින්නේ සැකයෙන් නම් ඔබට පෙර පුස්තකය පාරායණය කරන්නන්ගෙන් ඔබ විමස(ා බල)නු. නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් වෙතින්ම (මෙම) සත්‍යය ඔබ වෙත පැමිණ ඇති හෙයින් සැක කරන්නන් අතරින් (කෙනෙකු බවට ඔබ) නොවනු. 95. තවද අල්ලාහ්ගේ වැකි අසත්‍ය කළවුන්ගෙන් කෙනෙකුද ඔබ නිශ්චය වශයෙන්ම නොවනු. එසේ වුවහොත් අලාහ ලැබුවන්ගෙන් කෙනෙකුට ඔබ වන්නෙහිය.

96. නිශ්චය වශයෙන්ම කවුරුන් මත ඔබගේ රබ්ගේ කියුම ඇති වූයේද ඔවුහු විශ්වාස නොකරති. 97. වේදනාකාරී හිංසනය ඔවුන් දකින තෙක් සියළුම සාධක ඔවුන්ට පැමිණියද (ඔවුහු විශ්වාස නොකරන්නෝමය). 98. යුක්තස්ගේ සමූහයා හැර

(අපගේ හිංසනය පහළ වූ පසු) විශ්වාස කර එම විශ්වාසය ඔවුන්ට එල දුන් (තවත්) නගරයක් තිබේද? ඔවුන් විශ්වාස කළ විට මෙලොව ජීවිතයේ නින්දිත හිංසනය ඔවුන් වෙතින් අපි ඉවත් කර මඳ කලක් ඔවුන් සැපත විදින්නටද සැලැස්වූයෙමු.

99. තවද ඔබගේ රබී සිතා සිටියහොත් පොළොවෙහි සිටින සියල්ලන්ම විශ්වාස කර තිබෙනු ඇත. (ඔහුගේ සිතැඟි එසේ නැති විට) මිනිසුන් (සියල්ලෝම) විශ්වාසිකයින් විය යුතු යැයි ඔබ (ඔවුන්ට) බල කරන්නේද? 100. තවද කිසිදු කෙනෙකුට අල්ලාහ්ගේ අවසරය නොමැතිව විශ්වාස කරනු නොමැත. තවද වටහා නොගන්නන් මත ඔහු දඬුවම ඇති කරන්නේය.

101. '(මුහම්මද්!) අහසෙහි හා පොළොවෙහි කුමක් තිබෙන්නේදැයි විමසිලිමත්ව බලන්න. යැයි (ඔවුන්ට) කියනු. එසේ වුවද විශ්වාස නොකරන සමූහයාට අපගේ සාධක හෝ අනතුරු ඇගවීම් කිසිදු ප්‍රයෝජනයක් ඇති කරනු නොමැත.

102. '(මුහම්මද්!) ඔවුන් තමන්ට පෙර ගියවුන්ට හටගත් දින මෙන්ම මිස (අනෙකක්) බලාපොරොත්තු වන්නේද? එසේනම් ඔබද බලා සිටින්න. නිශ්චය වශයෙන්ම එම (බිහිසුණු දින ඔබට ඇති වීම) ඔබත් සමග මගබලා සිටින්නන්ගෙන් මාද වේ. යැයි (ඔවුන්ට) කියනු. 103. පසුව (එසේ හිංසනය පැමිණිය හොත්) අපගේ දූතයින්වද මෙලෙසින්ම විශ්වාස කළවුන්වද අප රැක ගන්නෙමු. මෙලෙසින් විශ්වාසිකයින් රැක ගැනීම අපගේ වගකීමකි.

104. (මුහම්මද්!) 'මිනිසුනි! ඔබ මාගේ ධර්මයේ සැකයෙන් සිටින්නේ නම් අල්ලාහ් හැර ඔබ නමදින දෙය මා නමදින්නේ නැත. එනමුත් ඔබව ග්‍රහණය කර ගන්නා වන අල්ලාහ්වම මම නමදිමි. තවද විශ්වාසිකයන් අතර (සිටින්නෙකු) විය යුතු යැයිද මම අණ කරනු ලැබ ඇත්තෙමි. යැයි (ඔවුන්ට) පවසනු.

105. (මුහම්මද්!) තවද (අසත්‍යයෙන් ඉවත්වී) සෘජු මාර්ගය කරා නැඹුරු වූවෙක්ව ඔබගේ මුහුණ ස්ථිර කර ගනු. මුෂරික්වරුන්ගෙන් (කෙනෙකුට) නිශ්චය වශයෙන්ම ඔබද නොවනු. (යනුවෙන්ද මට අණ කරනු ලැබ ඇත. 106. තවද අල්ලාහ් හැර ඔබට එලක් නොදෙන හා ඔබට ගැහැට ඇති කළ නොහැකි දෙය ඔබ නොඅමතනු. එසේ කළේ නම් නිශ්චය වශයෙන්ම එවිටම ඔබ අපරාධකරුවන්ගෙන් කෙනෙකු වන්නෙහිය. 107. අල්ලාහ් ඔබට යම් ගැහැටක් (ඇති) කළහොත් එය ඉවත් කරන්නාද ඔහු හැර (අන්) කිසිවෙකු නොමැත. එමෙන්ම ඔහු ඔබට යම් යහපතක් පැතුවහොත් ඔහුගේ භාග්‍යය වළක්වන්නෙකුද කිසිවෙකු නැත. සිය ගැත්තන්ගෙන් තමා සිතුවත් එය ලබා ගන්නට ඔහු සලස්වන්නේය. ඔහු සමාවන්නාය, පරම දයාබරයාය.

108. (මුහම්මද්!) 'නිතිසුනි! නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් වෙතින් ඔබ කරා මෙම සත්‍ය (ධර්මය) පැමිණ තිබේ. එහෙයින් කවුරුන් සෘජු මගෙහි ගමන් කරන්නේද ඔහු (එම) සෘජු මගෙහි යනුයේ තමන්(ගේම යහපත) වෙනුවෙන්මය. තවද කවුරුන් මඟ වරදවා ගන්නේද එම මං වැරදවීම ඔහුටම (විනාශයක් වන්නේ)ය. (එහෙයින්) ඔබට මා වගකීම් දරන්නෙකු නොවේ. යැයි ඔබ පවසන්න. 109. (මුහම්මද්!) ඔබට (වහි මගින්) දන්වනු ලබන දෙයම ඔබ පිළිපදිනු. තවද අල්ලාහ් තීඤ්ඤ දෙන තෙක් ඉවසීමෙන්ද සිටිනු. තවද ඔහු තීඤ්ඤ දෙන්නන්ගෙන් විශිෂ්ඨයාය.

11. හුද් - හුද් දිවැසිවරයා (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අලිෆ් ලාම් රා

(මෙම) පුස්තකයෙහි වැකි ස්ථිර කරනු ලදුව ඉක්බිති එය ශ්‍රෝණාන්විතයා සංවේදියා වෙතින් පැහිදිලි කරනු ලැබී ඇත.

2. ඔබ අල්ලාහ් හැර (අන්) කිසිවෙකු නොනමදින්න. ඔහු වෙතින් මම ඔබට අනතුරු අඟවා අවවාද කරන්නෙකුවද සුඛාරංචි පවසන්නෙකුවද සිටිමි (යැයිද). 3. තවද 'ඔබ ඔබගේ රබ් වෙතින් සමාව සොයා පසුව ඔහු වෙත හැරුනහොත් ඔහු මඳ කලක් ඔබට සුන්දරවූ සැපතක් දෙන්නේය. තවද භාග්‍යය හිමියන් සෑම කෙනෙකුටම ඔහුට හිමි භාග්‍යය දෙන්නේය. ඔබ පිටුපැවොත් දූවැන්න දිනයෙක හිංසනය ඔබ විෂයයෙහි මම නිශ්චය වශයෙන්ම බිය වෙමි. (යැයිද) 4. අල්ලාහ් වෙතම ඔබගේ මිදීමේ ස්ථානය තිබෙන්නේය. ඔහු සෑම දෙයක් මතම බලය ඇත්තාය. (යැයිද මුහම්මද්! ඔබ පවසනු)

5. (මුහම්මද්! මිනිසුන්) තමන්ව (අල්ලාහ් වන) ඔහු වෙතින් වසන් කර ගනු පිණිස සිය ළය වට කරති යන කරුණ ඔබ දැන ගනු. ඔවුන් තමන්ව වස්ත්‍රවලින් වසා ගන්නා විට (තම සිත් තුල) රහසිගත කරන දෙයද (එසේම) ඔවුන් නිරාවරණය කරන දෙයද ඔහු (මනාව) දන්නාය යන කරුණද ඔබ දැන ගනු. නිශ්චය වශයෙන්ම ඔහු සිත්හි ඇති දෙය දන්නාය.

6. පොළොවෙහි කිසිදු ජීවියෙක් ඔවුන්ගේ ආහාරය අල්ලාහ් මත වගකීමක්ව නොතිබී නොපවතී. ඔවුන් රුදෙනා තැනද ඔවුන් භාර දෙනු ලබන තැනද ඔහු දන්නේය. (මේ) සියල්ල ප්‍රකට ග්‍රන්ථයේ (සඳහන් වී) ඇත.

7. ඔහු කෙබන්දෙක්ද යත් ඔහුගේ අර්ෂ් (නම් සිහසුන) ජලය මත වූ විට ඔබගෙන් ක්‍රියාවෙන් අලංකාර වන්නා කවුරුන්දැයි ඔහු පරීක්ෂා කරනු පිණිස අහස් හා පොළොව ඔහු දින සයකින් මැවූවේය. (අල්ලාහ්ගේ පරාක්‍රමය මෙසේ තිබියදී) 'මරණයට පත් වූ පසු නිශ්චය වශයෙන්ම ඔබ (පණ දෙනු ලැබ) නැගිටවනු

ලබන්නන්. යැයි ඔබ කියන විට' මෙය පැහැදිලි හුණියමක්ම මිස (අන් කිසිවක්) නොවේය. යැයි නිශ්චය වශයෙන්ම ප්‍රතිකේෂ්ප කරන්නේ පවසන්නෝය. 8. නිශ්චිත වූ මද කලක් ඔවුන්ට අප හිංසනය පමා කළහොත් එය නවතා ගත්තේ කුමක්ද? යි ඔවුහු (සරදමෙන්) අසති. දැනගන්න! ඔවුන් වෙත එය පැමිණෙන (එම) දිනයෙහි එය ඔවුන්ගෙන් එය නවතා ගනු ලබන්නක්ව නොමැත. තවද ඔවුන් කුමක් සරදම් කරමින් සිටියෝද එය ඔවුන් වටලා ගනු ඇත.

9. තවද මිනිසාට අප වෙතින් භාග්‍යයන් අත් විඳින්නට සලසා පසුව එය ඔහුගෙන් උදුරා ගතහොත් නිශ්චය වශයෙන්ම ඔහු විශ්වාසය සුන් වූවෙකු හා ඉමහත් අකෘතඥයෙකු (බවට පත් වන්නේ)ය. 10. තවද ඔහුට ඇති වූ ගැහැටෙන් පසු භාග්‍යයන් ඔහුට අත් විඳින්නට සැලැස් වුවහොත් (එයට) ඔහු ගැහැට මා වෙතින් ඉවත් විය. යැයි නිශ්චය වශයෙන්ම පවසන්නේය. නිශ්චය වශයෙන්ම ඔහු (සැනින්) සතුටු වන්නෙකි හා (තමා නොකළ දෙයට පවා) උදම් අනන්තෙකි. 11. (නමුත්) ඉවසා යහක්‍රියා කළවුන් හැර. සමාවද දැවැන්ත කුලියද ඔවුන්ටම ඇත.

12. එහෙයින් (මුහම්මද්!) ඔහු මත භාණ්ඩාගාරයක් පහළ කළ යුතු නොවේද? නැතිනම් ඔහු සමඟ එක් මලාඉකාවරයෙකු පැමිණිය යුතු නොවේද? යැයි ඔවුන් පැවසීම නිසා ඔබට වහී මගින් පහළ කරන දෙයින් අතැමක් ඔබ අත් හැරිය හැකිය. ඔබගේ සිත එමගින් පීඩිත විය හැකිය. ඔබ අනතුරු අඟවන්නෙකු පමණි. තවද අල්ලාහ් සෑම දෙයක් මතම භාරකරුවාය. 13. නැතිනම් '(මුහම්මද් වන) ඔහු බොරු ගෙතු වේය. යැයි' ඔවුහු පවසති. (මුහම්මද්!) මෙය මෙන් ගොතන ලද වැකි පරිච්ඡේද දහයක් ගෙනෙනු. තවද ඔබ සත්‍යවාදීහු නම් අල්ලාහ් හැර ඔබට හැකි අයවද කැඳවා ගනු. යැයි ඔබ (ඔවුන්ට) පවසන්න.

14. එසේ ඔවුන් ඔබට පිළිතුරු නුදුන්නේ නම් මෙය අල්ලාහ්ගේ දැනුමෙන්ම පහළ කරන ලද්දක් යැයිද ඔහු හැර නැමදීමට සුදුස්සෙක් නැත යැයිද දැන ගන්න. ඔබ (අල්ලාහ්ට මුළුමනින්ම යටහත් වන) මුස්ලිම්වරුන් නොවන්නෙහුද?

15. කවුරුත් මෙලොව ජීවිතය හා එහි අලංකාරය පතන්නේද ඔහුගේ ක්‍රියා ඔහුට එහිදීම අපි පරිපූරණ කරන්නෙමු. ඔවුන් එහි අඩු කරනු ලබන්නේ නැත. 16. (නමුත්) අවසාන දිනයෙහි ගින්න හැර (අන් කිසිවක්) නොමැත්තේ මොවුන්ටය. ඔවුන් එ(ලොවෙ)හි කළ දෙය විනාශ වී ගියේය. තවද ඔවුන් කරමින් සිටියේද නිෂ්ඵල දෙයමය.

17. කවුරුත් තම රබ්ගෙන් වූ පැහැදිලි කිරීම මත සිට ඔහුගෙන් වූ සාක්ෂි දරන්නෙකු ඔවුන්ට එය පාරායණය කරමින් සිටින විට හා එයට පෙර මුසාගේ පුස්තකයද මාර්ග පෙන්වන්නක්වද ආශීර්වාදයක්වද තිබෙන්නාවූ මොවුන් (ප්‍රතිකෂේප කරන්නන්ට සම වේද)? මොවුහු එය විශ්වාස කරන්නෝය. තවද බොහෝ පිරිස්වලින් කවුරුත් මෙය ප්‍රතිකෂේප කරන්නේද ඔහුට පොරොන්දු වූ ස්ථානය ගින්නයි. තවද ඔබ එහි සැකයෙහි නොවන්න. නිශ්චය වශයෙන්ම එය ඔබගේ රබ්ගෙන් වූ සත්‍යයයි. නමුත් මිනිස්සු බොහෝ දෙනෙකු එය විශ්වාස නොකරති.

18. තවද අල්ලාහ් මත බොරු ගොතන්නාට වඩා අපරාධකරුවෙකු කවරෙකුද? ඔවුන් (අවසාන දිනයෙහි) ඔවුන්ගේ රබ් ඉදිරියෙහි සිටවනු ලබති. තවද, තම රබ් මත බොරු ගෙතුවන් මොවුන්ය. යැයි (මලාඉකා වරු වන) සාක්ෂි දරන්නෝ (හඬ නගා) පවසති. අපරාධකරුවන් මත අල්ලාහ්ගේ ශාපය ඇත යැයි දැනගන්න. 19. ඔවුන් කෙබන්දන්ද යත් අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්ව) වළක්වා එහි ඇද සොයති.

ඔවුන් අවසාන දිනය ප්‍රතිකේෂ්ප කරන්නන්ය. 20. මෙවැන්නන් (අල්ලාහ්ව) පොළො වෙහි නොහැකියාවට පත් කරන්නන් ලෙසින්ද ඔවුහු නොසිටියෝය. තවද ඔවුන්ට අල්ලාහ් හැර ආරක්ෂකයෙකුද (ලොව) නොසිටියේය. ඔවුන්ට දඬුවම දෙගුණ කරනු ලැබේ. (සත්‍යයට) සවන් දීමට නොහැකිව සිටියෝය. (සත්‍යය දෙස) බලන්නන්ව නොසිටියෝය. 21. තමාටම අලාභය ඇති කර ගත්තවුන් වන ඔවුන් ගොතමින් සිටි දෙයද ඔවුන්ගෙන් අතුරුදහන් විය. 22. අවසානයෙහි ඉතා අලාභයට පත් වූවන් මොවුන්මය යන්නෙහි කිසිදු සැකයක් නැත.

23. නිශ්චය වශයෙන්ම විශ්වාස කර යහකියාද කරමින් තමන්ගේ රබ්ට යටහත් වන්නන් වන ඔවුන්ය ස්වර්ගයේ වැසියන් ඔවුහු එහි සද කල් ෫෦෦෦කි. 24. මෙම (විශ්වාසවන්තයන් හා අවිශ්වාසවන්තයන්) දෙපිරිසෙහි උදාහරණය නම් (පිරිසක්) අන්ධ හා බිහිරිය. (සෙසු පිරිස) දකින, අසන පිරිසක්ය. මෙම දෙපිරිස ස්වාභාවයෙන් සමාන ද, ඔබට මෙය නො වැටහේද?.

25. නිශ්චය වශයෙන්ම නූභ්ව ඔහුගේ සමූහයා වෙත අපි යැව්වෙමු. 'නිශ්චය වශයෙන්ම මම එළිපිට අවවාද කරන්නෙකු වෙමි' යැයි ඔවුන්ට කීවේය) 26. අල්ලාහ් හැර අන් කිසිවක් ඔබ නොනමදින්න. (ඔබ එසේ අනෙකක් නැමදුවේ නම්) හිංසනීය දිනයෙහි වේදනාව ඔබ මත (ඇති වීම) නිශ්චය වශයෙන්ම මම බිය වෙමි. 27. එයට ඔහුගේ සමූහය අතරින් ප්‍රතිකේෂ්ප කළ ප්‍රධානීන් (නූභ්ව) ඔබව අප මෙන්ම වූ මිනිසෙකු ලෙසින් මිස නොදකින්නෙමු. තවද අපගෙන් ගැඹුරින් නොසිතන නීවයන් හැර (අන් කිසිවෙකු) ඔබව පිළිපදින බවක්ද අපි නොදුටුවෙමු. අපට වඩා කිසි විශේෂත්වයක් ඔබට තිබෙන බවක් හෝ අපි නොදුටුවෙමු. එය වෙනුවට අපි ඔබව මුසාවාදියෙකු යැයිම සිතන්නෙමු. යැයි කීවෝය.

28. 'මාගේ සමූහයෙනි! මාගේ රබ්ගෙන් වූ එක් සාධකයක් මත මා සිටිනා විටම ඔහුගෙන් එක් ආශීර්වාදය මා හට ලබා දෙනු ලැබ (තිබියදී) ඔබට එය (මව්සින්) සඟවනු ලබයි නම් ඔබ කුමක් සිතනු ඇතිදැයි ඔබ (සිතා) නොබැලුවේහිද? ඔබ එය පිළිකල් කරන්නකිව සිටියදී අප ඔබට එය අනිවාර්ය කරන්නෙමුද? 29. තවද (නූන්) 'මාගේ සමූහයෙනි! මෙ(ම සේව)ය වෙනුවෙන් මම ඔබගෙන් කිසි මුදලක් නොඉල්ලමි.

මාගේ කුලිය අල්ලාහ් වෙනම මිස (අන් කිසිවෙකු වෙත) නොවේ. (ඔබගේ තෘප්තිය උදෙසා) මා විශ්වාසිකයන් එලවා ගත් නෙකුද නොවේ. නිශ්චය වශයෙන්ම ඔවුන් සිය රබ්ව (දිනෙක) හමු වන්නන් වෙති. නිශ්චය වශයෙන්ම ඔබව (සත්‍යය) නොදන්නා සමූහයක් ලෙසින්ම මම දකින්නෙමි (යැයි කීවේය)

30. තවද 'මාගේ සමූහයෙනි! ඔවුන්ව මා එලවා ගතහොත් අල්ලාහ් වෙතින් (ඇති වන දඬුවමින් මා ගලවා ගන්නට) මට උදව් කරන්නේ කවුරුන්ද? (මෙය) ඔබ සිතා නොබලන් නෙහුද? (යැයිද නූන් කීවේය)

31. 'අල්ලාහ්ගේ භාණ්ඩාගාර මා සන්තකයේ තිබෙන්නේ යැයි මම නොකියමි. වසන් වී ඇති දෙයද මම නොදනිමි. තවද මා සුරද්දකයෙකු යැයිද මම කියන්නේ නැත. තවද ඔබගේ ඇස් නීවයන් ලෙසින් දකින එවැන්නන්ට අල්ලාහ් කිසිදු කුලියක් නොදෙනු ඇත යැයි ද මම නොකියමි. ඔවුන්ගේ සිත්වල ඇති දෙය අල්ලාහ් (ඔබට වඩා හොඳින්) දන්නාය. (එයට පටහැනිව ක්‍රියා කළහොත්) එවිට මා අපරාධකරුවෙකුමය. යැයිද ඔහු කීවේය.

32. (එයට) ඔවුන් 'නූන්! ඔබ අප සමග පමණට වඩා තර්ක කර ඇත්තෙහිය. ඔබ සත්‍යවාදියෙකුගෙන් කෙනෙකු නම් ඔබ අපට පොරොන්දු වන දෙය අපට ගෙනෙනු. 33. (එයට) ඔහු 'එය ඔබවෙත ගෙන එන්නේ අල්ලාහ්මය. ඔහු සිතුවොත් (එය

කඩිනමින් ගෙනෙනු ඇත) ඔබ ඔහුව නොහැකියාවට පත් කරන්නන් නොවේ. යැයි කීවේය. 34. 'මා ඔබට උපදෙස් කිරීමට සිතුවද අල්ලාහ් ඔබව වැරදි මගෙහිම අත් හරින්නට සිතුවේ නම් මාගේ උපදේශය ඔබට පළ නොදේ. ඔබගේ රබ් ඔහුමය. තවද ඔහු වෙතම ඔබ හරවනු ලබන්නෝය. (යැයිද කීවේය)

35. නැතිනම් ඔහු මෙය ගෙනුවේය යැයි ඔවුහු පවසන්නෝද? 'මා එය ගොතා තිබුනේ නම් වරද මා මතමය. ඔබ කරන වැරදිවලින් මම ඉවත් වූවෙකු වෙමි. යැයි පවසන්න.

36. තවද නිශ්චය වශයෙන්ම 'විශ්වාස කර සිටින්නන් හැර (මින් මතු) ඔබගේ ජන සමූහයෙන් කිසි කෙනෙකු විශ්වාස කරන්නේ නැත. එහෙයින් ඔවුන් කර මින් සිටි දෙය ගැන ඔබ දුක් නොවනු. යැයි තුහ්ට' වහී දන්වනු ලැබුවේය. 37. තවද 'අපගේ ඇස් ඉදිරිපිටම අපගේ දෑනුම් දීම අනුව නෞකාවක් ඔබ තනනු. අපරාධ කළවුන් ගැන ඔබ (මින් මතු) මා සමඟ කථා නොකරනු. නිශ්චය වශයෙන්ම ඔවුන් (පැමිණෙනු ඇති ගංවතුරෙන්) ගිල්වනු ලබන්නෝය. 38. තවද ඔහු නෞකාවක් තනමින් සිටියේය. ඔහුගේ සමූහයාගේ ප්‍රධානීන් එය සමීපයෙන් යන සැම විටම ඔහුට සරදම් කරන ලදී. (එයට) ඔහු 'ඔබ අපට සරදම් කළහොත් ඔබ සරදම් කරන්නාක් මෙන් අපිද (දිනෙක) ඔබට සරදම් කරන්නෙමු' යැයි කීවේය. 39. 'කවුරුත් වෙත නින්දනීය දඬුවම පැමිණෙන්නේ යැයිද කවුරුත් මත නිරන්තර දඬුවම් පහළ වන්නේ යැයිද දන් ඔබ (එවිට) දැනු ගනු ඇත' (යැයි ඔහු කීවේය).

40. අවසානයෙහි අපගේ අණ පැමිණ ලිපද උතුරා ගිය විට '(අන් ජීවින්) සැමගෙන් යුගල බැගින්ද කවුරුත් මත අපගේ ප්‍රකාශය ඉස්සර වූයේද ඔහු හැර ඔබගේ පවුලේ අයද විශ්වාසිකයන්ද එහි නංවා ගනු' යැයි අපි කීවෙමු. සුළු

පිරිසක් හැර (අන් කිසිවෙක්) ඔහු සමග විශ්වාස නොකළෝය. 41. ඔහු 'මෙය යාත්‍රා වීමද නතර වීමද අල්ලාහ්ගේ නාමයෙන්මය' නිශ්චය වශයෙන්ම මාගේ රබ් ක්ෂමා කරන්නාය. දයාබරයාය. යැයි කීවේය. 42. එය කඳු මෙන් වන රැල්ලෙහි ඔවුන්ව ගෙන යන්නේය. ඔහු එක් ඇත් වූ තැනෙක සිටි විට නූත් සිය පුත්‍රයාව කැඳෙව්වේය 'මාගේ පුතුනි! අප සමග ඔබද නගින්න. ප්‍රතිකේෂ්ප කළවුන් සමග නොවන්න. 43. (එයට) 'ජලයෙන් මාව ආරක්ෂා කරන එක් කන්දක් වෙත මම අයින් වෙමි. ඔහු කීවේය. කවුරුන්හට ඔහු ආශීර්වාද කළේද ඔහු හැර (අන් කිසිවෙකුට) අල්ලාහ්ගේ අණෙන් අද දිනයෙහි හිංසනයෙන් රැක ගත් නෙකු නැත. (පසුව) ඔවුන් දෙදෙන අතර (දුවැන්න) රැල්ලක් හරස් වී ඔහු ගිලෙන්නන්ගෙන් කෙනෙකු වූයේය. 44. 'පොළොව! නුඹගේ ජලය නුඹ ගිල ගනු. අහස! (නුඹගේ වච්ච) නවත්වා ගනු. යැයි (පොළොව හා අහස) පවසනු ලැබූහ. පසුව ජලය පහවී ගියේය. (අපේක්ෂිත) කරුණද සමාප්ත කරනු ලැබීය. (ඔවුන්ගේ නොකාව වන) එයද ජුදි (නම් කන්ද) මත ස්ථාන ගත විය. 'අපරාධකාර ජන සමූහයාට විනාශයයි. යනු (ශබ්ද නගා) පවසනු ලැබුවේය.

45. නූත් තම රබ් අමතා 'මාගේ රබ් නිශ්චය වශයෙන්ම මාගේ පුත්‍රයා මාගේ පවුලෙන් කෙනෙක්ය. (මාගේ පවුල ආරක්ෂා කිරීම යන) ඔබගේ පොරොන්දුව සත්‍යයයි. තවද ඔබ තීරු දෙන්නන්ගෙන් විශිෂ්ඨ තීරු දෙන්නාය යැයි පැවසුවේය. 46. (එයට) 'නූත්! නිශ්චය වශයෙන්ම ඔහු ඔබගේ පවුලේ කෙනෙකු නොවේ. නිශ්චය වශයෙන්ම මෙය (එනම් මෙසේ මාගෙන් ඇසීම) නොමනා ක්‍රියා කලාපයකි. එහෙයින් ඔබට කුමක් ගැන දැනුමක් නැත්තේද එය පිළිබඳ ඔබ මාගෙන් නොඅසනු. ඔබ අනුවණයන්ගෙන් කෙනෙකු වීමෙන් (ඉවත් වන

ලෙස) මම ඔබට උපදෙස් දෙමි. යැයි කීවේය. 47. (එයට) මම ඔහු 'මාගේ රබ්! කුමක් ගැන මා හට දැනුමක් නොමැත්තේද එය ගැන මා ඔබගෙන් ඇසීමෙහි පාපයෙන් මම ඔබගෙන් රැකවරන පතන්නෙමි. ඔබ මාහට සමා කර ආශීර්වාද නොකළේ නම් අලාහ වූවන් අතරට මම පත් වෙමි.

48. 'හුන්! ඔබ මතද ඔබ සමඟ සිටින සමූහයා මතද අභිවාධියද අපගෙන් වන ශාන්තියද සමඟ (නෞකාවෙන්) බසිනු. තවත් සමූහයන්ට අපි සැපත විදින්නට සලස්වමු. පසුව අපගෙන් (පැමිණෙන) වේදනාකාරී හිංසනයක් ඔවුන්ව ග්‍රහණය කර ගනු ඇත. 49. (මුහම්මද්!) මෙය අප ඔබට වහී මගින් දන්වන වසන්වූ පුවත්වලින් යුක්තය. එය ඔබද ඔබගේ සමූහයාද මෙයට පෙර දැන නොසිටියෝය. එහෙයින් ඔබ ඉවසන්න. නිශ්චය වශයෙන්ම යහපත් අවසානය බියබැතියන්ටය.

50. තවද ආද් වෙත ඔවුන්ගේ සහෝදරයා හුද්ව (යැව්වේය) 'මාගේ සමූහයෙනි! ඔබ අල්ලාහ්ව නමදින්න. ඔහු හැර අන් දෙවියෙකු ඔබට නැත. ඔබ බොරු ගොතන්නන් මීස (අන් කිසිවෙකු) නැත්තේය. යැයි කීවේය. 51. 'මාගේ සමූහයෙනි! එයට ඔබගෙන් මම කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය මා මැවූවා මත හැර (අන් කිසිවෙකු වෙත) නැත. (මෙයින්ම මාගේ මෙහෙය සත්‍යය යැයි) ඔබ වටහා නොගන්නෙහිද? 52. 'තවද මාගේ සමූහයෙනි! ඔබගේ රබ්ගෙන් ඔබ සමාව අයැද පසුව ඔබ ඔහු වෙත හැරෙන්න. (එවිට) ඔබ මත නොකඩවා වචනව පහළ කරයි. තවද ඔබගේ ශක්තියටත් වඩා තවත් ශක්තිය ඔබට වැඩි කරයි. වැරදි කරන්නන්ව ඔබ පිටු නොපාන්න. (යැයි ඔහු කීවේය)

53. (එයට ඔවුන්) 'හුද්! (අපි ඔබගෙන් ඇසූ) පැහැදිලි සාධකයක් ඔබ අපට ගෙන නොආවෙහිය. තවද ඔබගේ (හුදු)

ප්‍රාකාශය නිසා අප අපගේ දෙවිවරුන්ව අත් හරින්නන්ද නොවේ. තවද අපි ඔබව විශ්වාස කරන්නන්ද නොවෙමු. යැයි කීවෝය 54. අපගේ දෙවිවරුන්ගෙන් ඇතැමෙක් උදහසක් මගින් ඔබව ග්‍රහණය කර ඇත්තේය යැයි මිස (අනෙකක්) අපි නොකියමු. (යැයිද කීවෝය). (එයට) 'නිශ්චය වශයෙන්ම අල්ලාහ්ව මම සාක්ෂියට පත් කරන්නෙමි. තවද නිශ්චය වශයෙන්ම ඔබ හවුල් කරන (අන්) දෙයින් මා ඉවත් වූවෙකු යැයි ඔබද සාක්ෂි දරන්න. යැයි කීවේය. 55. 'ඔහු හැර. (ඔබ හවුල් කරන සියළු දෙයින් මම ඉවත් වෙමි) එහෙයින් ඔබ සියල්ලන්ම මට (එරෙහිව) කුමන්ත්‍රණ කරන්න. තවද ඔබ මට කාල අවකාශද නොදෙන්න. (යැයිද ඔහු කීවේය). 56. 'නිශ්චය වශයෙන්ම ඔබගේ රබ්ද මාගේ රබ්ද වන අල්ලාහ් කෙරෙහි මම පූර්ණ විශ්වාසය තැබුවෙමි. (පොළොවේ) ඔහුගේ නළලේ කෙස් වැටිය (අල්ලාහ් වන) ඔහුගේ ග්‍රහණයේ නොමැතිව බඩගාමින් යන කිසිදු ජීවියෙකු නැත. නිශ්චය වශයෙන්ම මාගේ රබ් සාජු මාර්ගය මත සිටින්නේය. (යැයිද)

57. 'ඔබ (මෙය) පිටුපාන්නේ නම් (එයින් මට හානියක් නොමැත. ඇයිද යත්) කුමක් මගින් මම එවනු ලැබුවෙමිද එය මා නිශ්චය වශයෙන්ම ඔබ (අත)ට සැල කර ඇත්තෙමි. (ඔබ විනාශ කර) ඔබ නොවන වෙනත් සමූහයක් (ඔබ වෙනු වට) මාගේ රබ් හිලව් කරන්නේය. ඔබට කිසිදු දෙයකින් ඔහුට හානියක් ඇති කළ නොහැකිය. නිශ්චය වශයෙන්ම මාගේ රබ් සියළු දේ රැක ගන්නේය. (යැයිද කීවේය) 58. තවද (දඬුවම සඳහා වන) අපගේ ආඥාව පැමිණි විට හුද්ව සහ ඔහු සමග විශ්වාස කළවුන්වද අපගේ දයාවෙන් බේරා ගන්නේය. දරුණු හිංසනයෙන්ද අපි ඔවුන් රැක ගනිමු. 59. සිය රබ්ගේ සාධක ප්‍රතිකේෂ්ප කර ඔහුගේ දූතයන්ට පිටපෑ සෑම හිතුවක්කාර දුදනෙකුගේම කියුම් ඇසූ ආද්(ගේ වෘතාන්තය) එයයි. 60. තවද මෙලාවෙහිද අවසාන

දිනයෙහිද අල්ලාහ්ගේ ශාපය මගින් ඔවුන් ලුහු බදිනු ලැබූහ. දූතගනු! නිශ්චය වශයෙන්ම ආද් (වරු) සිය රබ් ප්‍රතිකෂේප කළෝය. හුද්ගේ සමූහය වූ ආද්ට විනාශයම යැයිද දූත ගනු.

61. තවද සමුද්(වරුන්) වෙත ඔවුන්ගේ සොහොයුරා වන සාලිච්ව එවීවේය. 'මගේ සමූහයනි! අල්ලාහ්වම ඔබ නමදින්න. ඔහු හැර ඔබට අන් දෙවියෙක් නොමැත. ඔබව පොළොවේ සිට ඇති කර එහිම ඔබ වාසය කරවූයේ ඔහුය එහෙයින් ඔබ ඔහුගෙන්ම සමාව අයදින්න. පසුව (ඔබගේ පාප වෙනුවෙන්) පසුකැවිලි වී ඔහු වෙතම හැරෙන්න. නිශ්චය වශයෙන්ම මාගේ රබ් සමීපයාය. පිළිගන්නාය. යැයි (ඔහු) කීවේය.

62. එයට ඔවුන් 'සාලිච්! මෙයට පෙර අපට මනාප කෙනෙකුව ඔබ සිටියෙහිය. ඔබ අපගේ පැරැණිතන් වදිමින් සිටි දෙයින් අපව වළක්වන්නෙහිද? තවද ඔබ කුමක් වෙත අප ඇරයුම් කරන්නේද එම විෂයයෙහි නිශ්චය වශයෙන්ම අපි අවිනිශ්චිත බව ඇති කරන සැකයේ සිටින්නෙමු. යැයි කීවෝය. 63. (එයට)

ඔහු 'මා මාගේ රබ්ගේ පැහැදිලි සාධකය මත සිටින විට හා ඔහු වෙතින් ආශීර්වාදයද මා හට ලබා දී තිබියදී මා ඔහු(ගේ නමින් බොරුවක් කියමින් ඔහු)ට අකීකරු වුවහොත් අල්ලාහ් වෙත මට උදව් කරන්නේ කවුරුන්ද? මා හට ඔබ අලාභය හැර (අන් කිසිවක්) වැඩි නොකරන්නෙහිය යැයි ඔබ නොදකින්නෙහුද? යැයි ඇසුවේය.

64. 'තවද මාගේ සමූහයෙනි! ඔබට සාධක ලෙසින් (පැමිණ ඇති) මෙය අල්ලාහ්ගේ ඔටු දෙනකි. එහෙයින් අල්ලාහ්ගේ පොළොවෙහි උලා කනු ඇත උඟට (නිදුල්ලේ) ඉන්නට හරින්න. කිසිදු හානියක් කිරීමට (සිතා) උඟ ස්පර්ශ නොකරන්න. (එසේ කළහොත්) හුදුරු(ව ඇති) හිංසනයක් ඔබව ග්‍රහණය කර ගනු ඇත. (යැයි කීහ). 65. එ(සේ ඔහු කී) නිසා ඔවුහු උඟව

කපා දැමීමෝය. එවිට ඔහු (ඔවුන් අමතා) 'දින තුනක් ඔබගේ නිවෙස්වල සැපෙන් සිටින්න. මෙ(ම හිංසන)ය වනාහී මුසාවක් නොකරන ලද ප්‍රකාශයකි. (යැයි අවවාද කළේය) 66. අපගේ ආඥාව (අනුව අපගේ එම හිංසනය) පැමිණි විට සාලින් හා ඔහු සමඟ විශ්වාස කළවුන්ව අපගේ ආශීර්වාදයෙන් එම දිනයේ නින්දාවෙන් අපි රැක ගත්තෙමු. (මුහම්මද්) ඔබ ගේ දෙවියා වන ඔහුය ශක්තිවන්තයා. අභිබවන්නා. 67. තවද අපරාධකරුවන්ව බිහිසුණු සෙණ හඬක් ග්‍රහණය කර ගත්තේය. පසුව ඔවුහු තම නිවෙස්වල මුණින් අත පෙරලනු සැටියෙන්ම අඵයම ලබා ගත්තෝය. 68. (තවද) ඔවුන් එහි කිසි කලක වාසය නොකළවුන් සේ (සිටියේය). නිශ්චය වශයෙන්ම සමුද් තම රබ්ව ප්‍රතිකේෂක කළේය යැයි දැන ගන්න. තවද සමුද්ට විනාශයම යැයිද දැන ගන්න.

69. නිශ්චය වශයෙන්ම අපගේ දූතයෝ ඉබ්‍රාහීම් වෙත සුබාරංචිය සමඟ පැමිණ 'ඔබට ශාන්තිය ඇති වේවා. යැයි කීවෝය. එයට ඔහුද 'ඔබටද ශාන්තිය ඇති වේවා. යැයි පවසා බදින ලද වසු පැටවෙකු කඩිනමින් ගෙන ආවේය. 70. නමුත් ඔවුන්ගේ අත් එය වෙත නොයාම දුටු විට ඔවුන් පිළිබඳව ඔහු සැක කළේය. ඔවුන් පිළිබඳ බියක්ද ඔහු තුල ජනිත විය. (එවිට) ඔවුහු 'ඔබ බිය නොවන්න. නිශ්චය වශයෙන්ම අපි ලුත්ගේ සමූහයා වෙත එවනු ලැබුවෙමු. යැයි කීවෝය. 71. තවද එහි සිට ගෙන සිටි ඔහුගේ (මහළු) බිරිය දසන් පැවැය. පසුව අපි ඇයට ඉස්හාක් මගින්ද ඉස්හාක්ගෙන් පසුව යාකුබ් (නම් තවත් දරුවන් දෙදෙනෙක් දෙනු ඇති බවද හෙළිදරව් කිරීම) මගින්ද සුබාරංචි කීවෙමු. 72. 'අහෝ මාගේ විනාශයක තරම! මා මහළු වියට පත් වූවෙක්ව සිටින අතර මාගේ පුරුෂයා වයෝවෘද්ධයෙකුව සිටින විට මා කෙසේ දරුවන් ලබන්නෙමිද? නිශ්චය වශයෙන්ම

මෙය ආශ්චර්යමත් කරුණකි. යැයි පැවසුවාය. 73. (එයට) ඔවුන් 'අල්ලාහ්ගේ සෙනෙහසද ඔහුගේ අභිවාධියන්ද මෙම නිවැසියන් වන ඔබ මත තිබියදී අල්ලාහ්ගේ අණ මගින් ඔබ විශ්මයට පත් වන්නේහිද? නිශ්චය වශයෙන්ම ඔහු ප්‍රශංසාවට හිමියාය. කීර්තිවන්තයා. යැයි කීවෝය.

74. සුබාරංචිය ඔහු වෙත පැමිණ ඉබ්‍රාහිම්ගෙන් තැනි ගැන්ම ඉවත් වූ විට ඔහු ලූත්ගේ සමූහයා විෂයයෙහි අපගේ දූතයන් සමග තර්ක කළේය. 75. නිශ්චය වශයෙන්ම ඉබ්‍රාහිම් ඉවසා දරා ගන්නා කෙනෙකුද මොළෙක් හදවත් ඇත්තෙකුද (සෑම කරුණක් සඳහාම අල්ලාහ් වෙත) හැරෙන්නකුද විය. 76. (එවිට එම දූතයන්) 'ඉබ්‍රාහිම්! ඔබ මෙය (මෙයින්) අත් හැර දමන්න. නිශ්චය වශයෙන්ම ඔබගේ රබ්ගේ අණ පැමිණ ඇත. තවද ආපසු හරවා යැවිය නොහැකි හිංසනය ඔවුන් වෙත පැමිණෙනු ඇත. (යැයි පැවසුවෝය)

77. අපගේ දූතයන් ලූත් වෙත පැමිණි විට ඔවුන් නිසා ඔහු දුකට පත් කරනු ලැබීය. තවද ඔවුන් නිසා ඔහු සංවේග යටද පත් විය. 'මෙය ඉතා දුෂ්කර දිනයකි. යැයිද ඔහු කීවේය. 78. පසුව ඔහුගේ සමූහයා ඔහු වෙත කඩිනමින් පැමිණියෝය. පෙර ඔවුහු නරක දෙයම කරමින් සිටියෝය. එයට ඔහු (ඔවුන් අමතා) 'මාගේ සමූහයින්! මේ මාගේ ගැහැණු දරුවන්ය. ඔවුන් ඔබට ඉතා පිවිතුරුය. එහෙයින් ඔබ අල්ලාහ්ට බියබැති වන්න. මාගේ ආගන්තුකයන් විෂයයෙහි මාව අවමානයට පත් නොකරන්න. ඔබ අතර එක් අවංක මිනිසෙකු (හෝ) නොමැත්තේද? යැයි කීවේය. 79. එයට ඔවුන් 'ඔබගේ ගැහැණු දරුවන් විෂයයෙහි අපට කිසිදු වගබැඳියාවක් නැති බව නිශ්චය වශයෙන්ම ඔබ දැන සිටියෙහිය. තවද අප කුමක් පතන්නෙමු යැයිද ඔබ දන්නෙහිය. යැයි කීවෝය.

80. අහෝ (ඔබව වළක්වන්නට ප්‍රමාණවත්) ශක්තියක් මා හට තිබේ නම් හෝ එසේත් නැත්නම් ප්‍රබල සහයක් මට ලැබී තිබේ නම් (කෙතරම් හොඳදැයි) ඔහු කීවේය. 81. (එය ඇසූ සුරදූතයන්) 'ලූත්! නිශ්චය වශයෙන්ම අපි ඔබගේ රබ්ගේ දූතයන් වෙමු. නිශ්චය වශයෙන්ම ඔවුන් ඔබ වෙත පැමිණෙන්නේම නැත. එහෙයින් රාත්‍රියෙහි එක් කොටසක ඔබ ඔබගේ නිවැසියන් සමඟ (පිටවී) යන්න. තවද ඔබගේ බිරිය හැර ඔබගෙන් කිසිවෙකු හෝ ආපසු හැරී නොබලන්න. නිශ්චය වශයෙන්ම ඔවුන්ට ඇති වූ දෙය මැයටද ඇති වනු ඇත. නිශ්චය වශයෙන්ම ඔවුන්ගේ (දඬුවම සඳහා) පොරොන්දු වන ලද හෝරාව අළුයම වේ. අළුයම ඉතා සමීප වී ඇත නොවේද? 82. අපගේ අණ පැමිණ ඔවුන්ගේ ගම්මානයෙහි (පිහිටීම) උඩු යටිකුරු කර පසුව එය මත පුළුස්සන ලද ගඩොල් වැස්සුවෙමු. 83. එහෙයින් (වස්සවන ලද ගඩොල් සියල්ලම) ඔබගේ රබ් වෙත සලකුණු කරන ලදී. තවද එය අපරාධ කරන්නන්ට ඉතා දුරස්ථව නැත.

84. මදියන් (නගරයේ වැසියන්) වෙත ඔහුගේ සහෝදරයා වන ෂුඅයිබ්ව (මෙලෙසින්ම යැවුවේය. ඔහු ඔවුන්ව අමතා) 'මාගේ සමූහයෙනි! ඔබ අල්ලාහ්වම නමදින්න. ඔබට ඔහු හැර (අන්) දෙවියෙකු නැත. මිණුමෙහි හා කිරුමෙහි ඔබ අඩු නොකරන්න. ඔබ හොඳ තත්ත්වයෙහි සිටීමම මම දකින්නෙමි. (ඔබ පිටුපැවේ නම්) නිශ්චය වශයෙන්ම වටලා ගන්නා දින(යෙහි ඔබට ඇති වන හිංසන)ය ගැන මම බිය වෙමි. යැයි පැවසුවේය. 85. 'මාගේ සමූහයෙනි! මිණුම හා කිරුම සාධාරණව ඉටු කරන්න. මිනිසුන්ට ඔවුන්ගේ දෙය අඩු නොකරන්න. පොළොවෙහි කලබල ඇති කරන්නන්ව සැරි සරනු එපා. 86. 'ඔබ විශ්වාස කරන්නන්ව සිටින්නේ නම් අල්ලාහ් ඉතුරු කරන දෙයම ඔබට ඉතා උසස්ය. මා ඔබට ආරක්ෂිතයෙකුවද (පත්

වී) නැත. (යැයි කීවේය) 87. (එයට) ඔවුන් 'සුහෙයිබ්! අපගේ පැරැණිතන් වදිමින් සිටි දෙයත් නැතිනම් අපගේ වස්තුවෙහි අප සිතු දෙය අප කිරීම අත් හැරීමටද ඔබගේ සලාතය ඔබට අණ කරන්නේද? නිශ්චය වශයෙන්ම ඔබ ඉවසා දරා ගන්නාය. අවංකයාය. යැයි (සාවඥව) පැවසුවෝය.

88. (එයට) ඔහු 'මාගේ සමූහයනි! මාගේ රබ්ගෙන් පැහැදිලි සාධක මත මා සිට (මා සාධාරණව වෙළෙඳුම් කරන විටම කිසිදු අඩුවක් නොමැතිව) ඔහු මා හට මනරම් ආහාර ලබා දෙන්නේ නම් (එය ගැන) ඔබ කුමක් සිතන්නේද? තවද කුමක් මගින් ඔබව මා වළක්වන්නෙමිද එය වෙත (නපුරු දෙය කරමින්) පිටුපෑම මම ඔබට නොපතන්නෙමි. මා හට හැකි තරම් ප්‍රගතියක් ඇති කිරීම හැර (අන් දෙයක්) මම නොපතන්නෙමි. මා හට සහය අල්ලාහ් වෙතින් හැර මිස නොමැත. ඔහු මතම මම පූර්ණ විශ්වාසය තබන්නෙමි. තවද මම ඔහු වෙතම හැරෙන්නෙමි.

89. 'මාගේ සමූහයෙනි! තුන්ගේ සමූහයාට හුද්ගේ සමූහයාට හෝ සාලිහ්ගේ සමූහයාට සිදු වූ දේ මෙන් ඔබටද සිදු වන පරිදි ඔබ මා වෙර කිරීම නිශ්චය වශයෙන්ම නොකරන්නවා. තවද ලූත්ගේ සමූහයා (සිටියේ) ඔබට (එතරම්) ඇත (වකවානුවකද) නොවේ.

90. 'තවද ඔබගේ රබ්ගෙන් සමාව අයැද අනතුරුව පසුතැවිලි වී ඔහු වෙතම හැරෙන්න. නිශ්චය වශයෙන්ම මාගේ රබ් සෙනෙහවන්නයාය. (යැයි කීවේය)

91. (එයට) ඔවුන් 'සුඅයිබ්! ඔබ පවසන්නා දෙයින් බොහෝ දේ අපි වටහා නොගන්නෙමු. නිශ්චය වශයෙන්ම ඔබව අප අතර දුබල කෙනෙකු ලෙසින්ම අපි දකින්නෙමු. ඔබගේ නිවැසියන් නොමැත්තේ නම් අපි ඔබට ගල් ගසා (මරා) දමන්නෙමු. තවද ඔබ අපට අභිමානවත් කෙනෙකුවද නොමැත. යැයි පැවසුවෝය. 92. (එයට) ඔහු 'මාගේ සමූහයෙනි! ඔබට

අල්ලාහ්ටත් වඩා මාගේ නිවැසියන් අභිමානවන්ද? තවද ඔබ ඔහුව පිටුපසට විසි කළෙහිය. නිශ්චය වශයෙන්ම මාගේ රබ් ඔබ කරන්නා දේ ගැන වටලා දූන ගන්නාය. යැයි පැවසුවේය.

93. 'මාගේ සමූහයෙනි! ඔබ ඔබගේ මාර්ගයෙහි ක්‍රියා කරන්න. මමද (එසේම) කරන්නෙමි. නින්දාවට පත් කරන හිංසනය කවුරුන්ට පැමිණේද යන කරුණ හා මුසාවාදියා කවුරුන්ද යන කරුණද ඔබ දූන ගනු ඇත. තවද මඟ බලා සිටින්න. මමද ඔබ සමඟ මඟ බලා සිටින්නෙකමි. (යැයි කීවේය)

94. අපගේ අණ පැමිණි විට සුහෙයිබ්වද ඔහු සමඟ විශ්වාස කළවුන්වද අපගෙන් වූ ආශීර්වාදය මගින් රැක ගත්තේය. පසුව අපරාධකරුවන්ව දවැන්න සෙණ හඬක් ග්‍රහණය කර ගත්තේය. එහෙයින් ඔවුන් තම නිවෙස්වල මුණින් අත වැටී සිටි ලෙසින් අළුයම් ලබා ගත්තෝය. 95. (මෙයට පෙර) ඔවුන් එහි වාසය නොකළවුන් සේ මෙන් වූහ. දූන ගන්න. සමුද් විනාශ වූවාක් මෙන් මදියන් (නගර වැසියන්)ටද විනාශයයි.

96. නිශ්චය වශයෙන්ම අපි මුසාව අපගේ වැකි සමඟද පැහැදිලි සාධක සමගද එවුවෙමු. 97. (එමෙන්ම) ෆිර්අවුන් වෙතද ඔහුගේ ප්‍රධානීන් වෙතද (ඔහු ගියේය). ඔවුහු ෆිර්අවුන්ගේ අණ පිළිපදිමින් සිටියෝය. නමුත් ෆිර්අවුන්ගේ අණ යුක්ති සහගත නොවීය. 98. එලොව දිනයෙහි ඔහු තම සමූහයා ඉදිරියෙහි (මඟ පෙන්වන්නෙකුව) ගොස් ඔවුන්ව (නිරයේ) ගින්නට ප්‍රවිශ්ට කරයි. ඔවුන් (මෙසේ) ළඟා වන ස්ථානය ඉතා නරකය. 99. මෙ(ලොවෙ)හිද එලොව දිනයෙහිද ශාපයෙන් ඔවුහු ලුහු බදිනු ලැබූහ. ඔවුන්ට දෙනු ලැබූ ත්‍යාගය ඉතා නරකය.

100. මෙය ඇතැම් ගම්වල පුවත්ය. මෙය අපි ඔබට දන්වන්නෙමු. එයින් ඇතැමක් තවමත් (ලොව) පවතී. තවත් ඇතැමක් අස්වද්ද (මුලිනුපුටා දමනු ලැබ) ඇත. 101. තවද අප

ඔවුන්ට අපරාධ නොකළෙමු. නමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කර ගත්තෝය. එහෙයින් ඔබගේ රබ්ගේ අණ (ඔවුන්ව විනාශ කිරීමට) පැමිණි විට අල්ලාහ් හැර ඔවුන් අමතමින් සිටි ඔවුන්ගේ දෙව්වරු ඔවුන්ට කිසිදු ඵලක් ඇති නොකළෝය. තවද ඔවුහු ඔවුන්ට අලාභය හැර (අන් කිසිවක්) වැඩි කර නොගත්තෝය.

102. අපරාධ කරමින් සිටි විට ඔහු ගම්දනව් (හිංසනය මගින්) ග්‍රහණය කළේ නම් ඔහුගේ ග්‍රහණය වනු ඇත්තේ මෙසේමය. නිශ්චය වශයෙන්ම ඔහුගේ ග්‍රහණය වේදනාකාරීය. දූඩිය.

103. නිශ්චය වශයෙන්ම අවසාන දිනයේ හිංසනය බිය වන්නන්ට මෙහි සාධක ඇත. එය මිනිසුන් රැස් කරනු ලබන දිනයයි. තවද එය (මිනිස් සංහතියා) ප්‍රස්තුත කරනු ලබන දිනය වේ.

104. නිශ්චිත හෝරාවක් සඳහා මිස අපි එය ප්‍රමාද නොකරන්නෙමු. 105. එය පැමිණෙන දිනයෙහි ඔහුගේ අනුමැතියෙන් හැර කිසිදු කෙනෙකු කථා නොකරනු ඇති ඔවුන් අතරින් අභාග්‍යවන්තයෝද භාග්‍යවන්තයෝද සිටිති.

106. එහෙයින් කවුරුන් අභාග්‍ය සම්පන්න වූයේද ඔවුන් නිරයෙහිය. ඔවුන්ට එහි විශාල කෑ ගැසීම හා ඉකි බිඳීම තිබෙනු ඇත. 107. ඔබගේ රබ් සිතුවේ නම් හැර අහස් හා පොළොව පවතින තාක් කල් ඔවුන් එහි නිරන්තරයෙන් සිටිනු ඇත. නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් ඔහු සිතන දේ කරන්නාය.

108. තවද කවරෙකු භාග්‍ය සම්පන්න වූයේද ඔහු (සිටිනු ඇත්තේ) ස්වර්ගයේය. ඔබගේ රබ් සිතුවේ නම් හැර අහස් හා පොළොව පවතින තාක් කල් ඔවුන් එහි නිරන්තරයෙන් සිටිනු ඇත. එය අවසානයකින් තොර එක් භාග්‍යයකි. 109. (මුහම්මද්!) මොවුන් නමදින දෙයෙහි ඔබ සැක නොවන්න. මෙයට පෙර මොවුන්ගේ පැරැණිනන් නැමදූ ආකාරයෙන් මිස මොවුහු

නොනමදිති. නිශ්චය වශයෙන්ම අපි ඔවුන්ට ඔවුන්ගේ කොටස අඩු නොකර පරිපූර්ණ කරන්නෙමු.

110. නිශ්චය වශයෙන්ම අපි මූසාට පුස්තකය දුන්නෙමු. පසුව එය මතභේදයට ලක් විය. ඔබගේ රබ්ගෙන් වැකියක් පෙරටු නොවී නොතිබුනේ නම් මොවුන් අතර (දැන්ම) තීරු දෙනු ලැබෙන්නට තිබුනි. නිශ්චය වශයෙන්ම ඔවුහු (කුර්ආනය වන) මෙහි අවිශ්වාසය ඇති කරන සැකයෙහි සිටිති.

111. නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් ඔවුන් සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්‍රියාව නිශ්චය වශයෙන්ම පරිපූර්ණ කර දෙනු ඇත. නිශ්චය වශයෙන්ම ඔවුන් කරන දෙය පිළිබඳ ඔහු සංවේදියාය.

112. (මුහම්මද්!) ඔබට අණ කර ඇත්තා සේ ඔබද ඔබ සමඟ (සිය පාපයන් මෙතෙහි කර) පසුතැවිලිවූ වන්ද ස්තීරව සිටින්න. ඔබ සීමාව නොඉක්මවන්න. නිශ්චය වශයෙන්ම ඔහු ඔබ කරන දෙය බලා සිටින්නේය. 113. (විශ්වාසිකයින්!) ඔබ අපරාධ කරන්නන් වෙත නැඹුරු නොවන්න. එසේ කළේ නම් ඔබ (නිරයෙහි) ගින්න වෙලා ගනී. තවද ඔබට අල්ලාහ් හැර අන් කිසි රැකවලෙකුද නොමැත. පසුව ඔබ උදව් කරනු ලබන්නේද නැත. 114. තවද ඔබ දහවලෙහි මායිම් දෙකෙහිද රාත්‍රි වේලාවෙහිද සලාතය ඉටු කරන්න. නිශ්චය වශයෙන්ම යහපත වනාහී අයහපත විනාශ කර දමයි. මෙය සිතා බලන්නන්ට උපදේශයකි. 115. තවද ඔබ ඉවසන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් යහපත් දේ කරන් නන්ගේ කුලිය අපතේ නොයවයි.

116. ඔබට පෙර සිටි සමූහයන් පොළොවෙහි කලබල ඇති කිරීම වළක්වන්නන් ලෙසින් සිටින්නට තිබුනි නොවේද? ඔවුන් අතුරින් අපි කවුරුන්ව ආරක්ෂා කළෙමුද එම සුළු පිරිස හැර (අන් අය කලහකාරීව සිටියෝය). එනමුත් අපරාධකරුවන්

කුමක් මගින් සුබෝපභෝගී කර ලබනු සිටියෝද ඔවුහු එයම පිලිපදිමින් සිටියෝය. ඔවුහු වැරදි කරන්නන්වද සිටියෝය. 117. එක් ගම්මානයක් එහි වැසියන් ප්‍රගතිශීලීන්ව සිටියදී ඔවුන් විනාශ කරන්නෙකුව ඔබගේ රබ් නොසිටියි.

118. ඔබගේ රබ් සිතුවේ නම් මිනිසුන් (සියල්ලන්)වම එකම ජන සමූහයක්ව පත් කරන්නට තිබුනි. නමුත් (එසේ කළද) ඔවුන් මතහේද ඇත්තන්වම සිටිනු ඇත. 119. ඔබගේ රබ් ආශීර්වාද කළවුන් හැර. මෙය වෙනුවෙන්ම ඔවුන්ව ඔහු මැවූවේය. 'ජන්වරුන්ගෙන්ද මිනිසුන් ගෙන්ද සියල්ලන්වම නිරයෙහි මම පුරවන්නෙමි. යන ඔබගේ රබ්ගේ වැකිය පරිපූර්ණ විය.

120. අපගේ දූතයන්ගේ පුවත්වලින් ඔබගේ සිත කුමක් මගින් අපි ස්ථිර කරන්නෙමුද ඒ සියල්ල අපි ඔබට දන්වන්නෙමු. ඔබට මෙහි සත්‍යයද විශ්වාසිකයන්ට උපදෙසක්ද මෙනෙහි කිරීමක්ද ඇත. 121. (මුහම්මද්!) විශ්වාස නොකළවුන්ට 'ඔබ ඔබගේ මාර්ග යෙහි ක්‍රියා කරමින් සිටින්න. අපිද එසේම ක්‍රියා කරන්නන් වෙමු. යැයි පවසන්න. 122. තවද ඔබ මඟ බලා සිටින්න. නිශ්චය වශයෙන්ම අපිද මඟ බලා සිටින්නන් වෙමු. 123. අහස්හි හා පොළොවෙහි ගුප්ත දෙය අල්ලාහ්ටමය. සෑම දෙයක්ම ඔහු වෙතම හරවනු ලබනු ඇත. (මුහම්මද්!) ඔබ ඔහුව නමදින්න. තවද ඔහු වෙතම පූර්ණ විශ්වාසය තබන්න. තවද ඔබගේ රබ් ඔබ කරන්නා දෙයෙහි අනවධානයෙන් සිටින්නෙකු නොවේ.

12. යුසුෆ් - යෝසෙප් දිවැසිවරයා (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ
නාමයෙන් (ආරම්භ කරමි)

1. අලිෆ් ලාමි රා.

මෙය පැහැදිලි පුස්තකයේ වැකියන්ය. 2. ඔබ වටහා ගැනීම පිණිස නිශ්චය වශයෙන්ම එය අරාබි කුර්ආනය ලෙසින් පහළ කළේමු. 3. (මුහම්මද්!) මෙම කුර්ආනය අප ඔබ වෙත වහී මගින් දන්වීමෙන් ඉතා අලංකාර වෘතාන්තයක් අපි ඔබට දන්වන්නෙමු. නිශ්චය වශයෙන්ම ඔබ මෙයට පෙර අනවධානයෙන් සිටින්නන් ගෙන් කෙනෙකු වම සිටියේය.

4. යුසුෆ් ඔහුගේ පියාට 'මාගේ පියාණෙනි! නිශ්චය වශයෙන්ම තරු එකොළහක් හා සූර්යයා හා චන්ද්‍රයා යන ඒ සියල්ල මට සිරස පහත් කරනු මම දැකීම මම සිහිනෙන් දුටුවෙමි. (යැයි කී මොහොත මුහම්මද්! ඔබ මෙනෙහි කරන්න).

5. (එයට යාකුබ් වන) ඔහු. මාගේ පුත්‍රයානනි! ඔබගේ සිහිනය ඔබගේ සොහොයුරන්ට දන්වනු එපා. එසේ කළේ නම් ඔවුන් ඔබට (එරෙහිව) කුමන්ත්‍රණ කරනු ඇත. නිශ්චය වශයෙන්ම සාතාන් මිනිසාට එළිපිට සතුරෙකුය.

6. 'මෙසේම ඔබගේ රබ් ඔබව තෝරා ගනු ඇත. ඔබට සිහිනයෙහි විස්තරයද ඔහු උගන්වනු ඇත. තවද ඔහු (ඔහුගේ භාග්‍යය) ඔබගේ පියවරුන් දෙදෙනා වන ඉබ්‍රාහිම් හා ඉස්හාක්ට මෙයට පෙර පරිපූර්ණ කළාක් මෙන් ඔබටද යාකුබ්ගේ නිවැසියන්ටද ඔහුගේ භාග්‍යය පරිපූර්ණ කරනු ඇත. නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් දන්නාය. ශෝණාන්විතයාය (යැයි කීවේය).

7. නිශ්චය වශයෙන්ම යුසුෆ් හා ඔහුගේ සොහොයුරන්(ගේ වෘතාන්තයෙ)හි අසන්නන්ට සාධක තිබුණි. 8. 'යුසුෆ්ද ඔහුගේ සොහොයුරා (වන බුන්යාමීන්)ද අපටත් වඩා අපගේ පියානන්ට ප්‍රියයන්ය. තවද අපි (බලසම්පන්න) පිරිසක් වෙමු. නිශ්චය වශයෙන්ම අපගේ පියානන් පැහැදිලි නොමගෙහිම සිටින්නේය. යැයි ඔවුන් පැවසූ මොහොත (මුහම්මද්! ඔබ මෙනෙහි කරන්න). 9. 'යුසුෆ්ව නැති කර දමන්න. නැත්නම් පොළොවෙහි කොතැනක හෝ ඔහුව විසි කර දමන්න. එවිට ඔබගේ පියාගේ මුහුණ ඔබ වෙත හැරෙනු ඇත. පසුව ඔබ (සමාව අයැද) යහපත් සමූහයන් බවට පත් වන්න. (යැයි ඔවුන්ගෙන් කෙනෙක් පැවසුවේය) 10. ඔවුන්ගෙන් කෙනෙකු 'යුසුෆ්ව ඔබ ඝාතණය කර නොදමන්න. ඔබ ඔහුට (යම් හානියක්) කරන්නන්ට සිටින්නේ නම් ඔහුව එක් ගැඹුරු පාළු ලිදකට දමන්න. මගීන්ගෙන් ඇතැමුන් ඔහුව අර ගනු ඇත (යැයි කීවේය)

11. ඔවුහු (ඔවුන්ගේ පියා අමතා) 'අපගේ පියානනි! යුසුෆ් විෂයයෙහි ඔබ අපව විශ්වාස නොකරන්නට ඔබට කුමක් සිදුවීද? නිශ්චය වශයෙන්ම අපි ඔහුට යහපත පතන්නන්වම සිටින්නෙමු. යැයි පැවසුවෝය. 12. 'හෙට දින ඔහුව අප සමග එවනු මැනවි. ඔහු එවිට මනාව අනුභව කරමින් (වනයේ) සෙල්ලම් කරනු ඇති නිශ්චය වශයෙන්ම අපි ඔහුට රැකවලුන් වන්නෙමු. (යැයිද ඔවුන් පැවසුවෝය) 13. (එයට යාකුබ් වන) ඔවු 'ඔබ ඔහුව රැගෙන යෑම නිශ්චය වශයෙන්ම මාව දුකට පත් කරයි. තවද ඔබ ඔහු ගැන අනවධානයෙන් සිටින විට ඔහුව වෘකයා කා දමනු ඇත යැයි මම බිය වෙමි. යැයි පැවසුවේය. 14. 'අප (බලසම්පන්නව) සමූහයක්ව සිටින විට ඔහු වෘකයා

කැවේ නම් එවිට නිශ්චය වශයෙන්ම අපි අලාභ ඇත්තවුවන් වෙමු. යැයි (එම සොහොයුරෝ) පැවසුවෝය.

15. ඔවුන් ඔහුව රැගෙන ගොස් එක් ගැඹුරු පාළු ලීදකට දැමීමට ඔවුන් තීරණය කළ විට ඔවුන් (යුසුන් කවුරුන්දැයි) නොදැන සිටිනා විට ඔවුන්ගේ මෙම කරුණ පිළිබඳ (එක් කලෙක) ඔබ ඔවුන්ට නිශ්චය වශයෙන්ම දන්වනු ඇත යැයි (යුසුන් වන) ඔහුට අපි වහී පහළ කළෙමු. 16. සැන්දෑව පහවී ගිය මොහොතේ ඔවුහු ඔවුන්ගේ පියා වෙත හඬමින් පැමිණියෝය. 17. 'අපගේ පියානනි! අපි පෙරටු වෙමින් ඉදිරියට ගියෙමු. යුසුන්ව අපි අපගේ බඩු අතර අත් හැර ගියෙමු. එවිට ඔහු වෘකයා කා දැමුවේය. අප සත්‍යවත්තයන්ව සිටියද ඔබ අපව විශ්වාස කරන්නෙකුව නොමැත. යැයි (එම සොහොයුරෝ) පැවසුවෝය. 18. පසුව ඔවුන් ඔහුගේ කම්සයෙහි ව්‍යාජ රුධිරය (තවරා) ගෙනැවිත් පෙන්වූහ (එයට යාකුබ් වන) ඔහු නැත. ඔබගේ සිත් එක් (දුෂ්ට) ක්‍රියාවක් ඔබට අලංකාර කර පෙන්වා ඇත. එහෙයින් සුන්දර ඉවසීම (මාහට දුනට ප්‍රමාණවත්ය). තවද ඔබ වර්ණනා කරන දෙයින් (යුසුන්ව රැක ගැනීමට) අල්ලාහ්ම උදව් පතනු ලබන්නාය (යැයි කීවේය).

19. (පසුව ලීද සමීපයෙන්) මගින් කණ්ඩා යමක් පැමිණ ඔවුන්ගේ ජලය ගෙන එන්නාව (ජලය රැගෙන එන්නට) යැවී වේය. ඔහු ඔහුගේ බාල්දිය (එම ලීදට) දැමීමේය. (එවි යුසුන් එහි ඉද ගත්තේය. එය දුටු) ඔහු '(මට) සුඛාරංචියකි! මෙන්න (සුන්දර) ළමයෙක්. යැයි පැවසූ වේය. (ඔහු දුටු) ඔවුහු වෙළඳ භාණ්ඩ යක්ව ඔහුව සඟවා ගත්තෝය. තවද අල්ලාහ් ඔවුන් කරන දෙය දන්නේය. 20. තවද ඔහුව සුළු මුදලක් වූ ගණිත ලද දිර්භමි කිහිපයකට ඔවුන් විකුණුවෝය. තවද ඔවුහු ඔහුගේ විෂයයෙහි ඇල්මක් නැත්තවුන්වම සිටියෝය.

21. මිසරයෙහිදී ඔහු මිල දී ගත් පුද්ගලයා ඔහුගේ බිරිඳට 'මොහු නවාතැනේ ගෞරවයෙන් තබන්න. මොහු අපට ප්‍රයෝජනවත් වන්නට හෝ අපට ඔහුව දරුවෙකු ව ලෙස ලබා ගන්නට හෝ හැකිය' යැයි පැවසුවේය. යුසුෆ්ට අප මෙම පොළොවෙහි ඉඩ ලබා දුන්නේ මෙලෙසය. සිහිනයෙහි විස්තරය අප ඔහුට ඉගැන්වීම පිණිස (අපි මෙසේ කළෙමු). තවද අල්ලාන් ඔහුගේ විෂය යෙහි ඉක්මවන්නාය. නමුත් මිනිසුන්ගේ න් බොහෝ දෙනෙක් මෙය නොදනිති. 22. යුසුෆ් ඔහුගේ තරුණ විය ලැබූ විට ඔහුට අප ඥාණය හා දැනුම දුන්නෙමු. යහපත කරන්නන්ට අප කුලී දෙන්නේ මෙලෙසිනි.

23. ඔහු කවර ස්ත්‍රියකගේ නිවසෙහි සිටියේද ඇය ඔහුව ප්‍රිය කළාය. පසුව ඇය සියළු දේවාර වසා එනු. යැයි පැවසූ වාය. (එයට) ඔහු 'අල්ලාන් ආරක්ෂා කරන්නවා! නිශ්චය වශයෙන්ම මාගේ ස්වාමියා මාගේ නවැතැන අලංකාර කළේය. නිශ්චය වශයෙන්ම අපරාධකරුවන් ජය ලබන්නේ නැත. යැයි පැවසුවේය. 24. නිශ්චය වශයෙන්ම ඇය ඔහුව (අත් කර ගැනීමට) ආශා කළාය. තම රබ්ගේ සාධක නොදැක සිටියේ නම් ඔහුද ආශා කරන්නට තිබුනි. නපුර හා නිර්ලජ්ජී ක්‍රියා ඔහුගෙන් දුරස් කිරීමට අපි මෙලෙස (අවවාද කළෙමු). නිශ්චය වශයෙන්ම ඔහු අපගේ පිවිතුරු වේතනා ඇති ගැත්තන්ගෙන් කෙනෙකි.

25. (යුසුෆ් ඇයගෙන් ගැලවී දිව්වේය. ඇයද ඔහුව අල්ලා ගැනීමට ලුහු බැන්දය. මෙලෙසින් ඔවුන් දෙදෙනාම දේවාරය දෙසට දිව්වෝය. (යුසුෆ් ඉදිරියෙන් ගිය විට ඇය ඔහුගේ කම්සය අල්ලා ගන්නාය) එහෙයින් ඇය ඔහුගේ කම්සයෙහි පිටුපස ඉරුවාය. (එම මොහොතෙහිම) දේවාරය අසල ඇයගේ ස්වාමියාව ඔවුන් දෙදෙනට මුණ ගැසුනේය. (ඇය වරදින් ගැලවීමට) 'ඔබගේ බිරියට නරකක් පැතු කෙනාට සිර ගත

කරනු ලැබීම හෝ වේදනාකාරී හිංසනයක් හැර අන් කුමන කුලියක් (තිබිය හැකි)ද? යි ඇසුවාය. 26. (යුසුග් එය ප්‍රතිකේෂ්ප කර) 'මාව ඇයගේ කැමැත්තට යටත් වන ලෙස පැවසුවේ ඇයමය. යැයි පැවසුවේය. (එවිට) ඇයගේ නිවැසියන්ගෙන් එක් සාක්ෂි දරන්නෙකු මෙලෙස සාක්ෂි දැරුවේය 'මොහුගේ කම්සය ඉදිරියෙන් ඉරි තිබුනේ නම ඇය සත්‍යය පවසන්නීය. මොහු මුසාවාදීන්ගෙන් කෙනෙකුය. 27. 'මොහුගේ කම්සය පසුපසින් ඉරි තිබුනේ නම ඇය අසත්‍යය පවසන්නීය. මොහු සත්‍යවාදීන්ගෙන් කෙනෙකුය. (යැයි පවැසුවේය). 28. (ස්වාමියා වන) ඔහු ඔහුගේ කම්සය පසුපසින් ඉරි තිබෙනු දෑක (සිය බිරිය අමතා) 'නිශ්චය වශයෙන්ම මෙය ඔබගේ කුමන්ත්‍රණයකි. නිශ්චය වශයෙන්ම (ගැහැණුන් වන) ඔබගේ කුමන්ත්‍රණය දවැන්නය. යැයි කීවේය. 29. (පසුව ඔහු යුසුග්ව අමතා) 'යුසුග්! ඔබ මෙය (මෙයින්) අන් හැර දමන්න. යැයිද (තම බිරියට) 'ඔබගේ පවට සමාව අයදින්න. නිශ්චය වශයෙන්ම ඔබ වරද කරන්නන්ගෙන් කෙනෙකුය. යැයිද පැවසුවේය.

30. නගරයෙහි සිටින ස්ත්‍රීන් 'රජුගේ බිරිය ඇයගේ (වහල්) තරුණයාව සිය ආශාව ඉටුකරන්නට කැඳවන්නීය. නිශ්චය වශයෙන්ම ඇය ඔහුට දැඩි ලෙස ප්‍රේම කරන්නීය. නිශ්චය වශයෙන්ම ඇයව අපි පැහැදිලි නොමගකම දකින්නෙමු. යැයි කීහ. 31. ඔවුන්ගේ කුමන්ත්‍රණය ඇයට ආරංචි වූ විට (කැඳවන්නෙකුව) ඔවුන් වෙත යැව්වාය. ඔවුන්ට හෝඡන සංග්‍රහයක්ද පිළියෙල කළාය. ඔවුන් සෑම කෙනෙකුටම පිහියක් (හා පලතුරු ගෙඩියක්) බැගින්ද දුන්නාය. පසුව 'ඔවුන් ඉදිරියට එනු. යැයි (යුසුග්ට) කීවාය. ඔවුන් ඔහුව දුටු විට ඔහු රූපයෙන් ඉතා (ඉතා) විශිෂ්ට යැයි දෑක (සිහි මුසපත් වී) සිය අත්(වල ඇඟිලි) කපා ගත්හ. තවද 'අල්ලාහ් ඉතා පිරිපුන්ය. මොහු (නම්

සාමාන්‍ය) මිනිසෙකු නොවේ. මොහු ගරුකටයුතු සුර දූතයෙකු මිස (අන් කිසිවෙක්) නොවේ. යැයි (විශ්මයට පත්ව) කීවෝය.

32. (එවිට) ඇය 'ඔබ කවුරුන් විෂයයෙහි මට නින්ද කළේද ඔහු නම් මොහුය. නිශ්චය වශයෙන්ම මාගේ ආශාවට යටත් වන මෙන් ඔහුට ඇවිටිලි කළේ මාය. නමුත් ඔහු තිර අදිටනින් එයින් වැළකුනේය. මින් මතු මා අණ කරන්නක් ඔහු නොකරයි නම් ඔහු සිරගත කරනු ලබනු ඇත. තවද ඔහු නිශ්චය වශයෙන්ම පහත් තත්වයට පත් කරනු ලැබුවෙක් බවටද පත් වනු ඇත. යැයි කීවාය.

33. (එයට) ඔහු 'මාගේ රබ්! ඔවුහු මාව කුමක් සඳහා කැඳවන්නෝද එයට වඩා සිර කුටිය මට ඉතා ප්‍රියය. එහෙයින් ඔවුන්ගේ කුමන්ත්‍රණයෙන් ඔබ මා (වෙනතකට) නොහැරවුවොත් මාද ඔවුන් වෙත නැඹුරු වනු ඇත. තවද (කාමයේ වරදවා හැසිරෙන) අනුවණයෙක් බවටද මා පත් වනු ඇත. යැයි (කන්නලව් කරමින්) කීවේය.

34. එහෙයින් ඔහුගේ ප්‍රාර්ථනාව ඔහුගේ රබ් පිළිගත්තේය. පසුව ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔහු වෙතින් (වෙනතකට) හැරවූයේය. නිශ්චය වශයෙන්ම ඔහුමය සවන් දෙන්නා. දන්නා.

35. පසුව ඔවුන් (යුසුෆ් යහපත් කෙනෙකු බවට) සාධක දැකීමෙන් ඉක්බිති නිශ්චය වශයෙන්ම ඔහුව මඳ කලක් සිර ගත කළ යුතු යැයි ඔවුන්ට සිතූහි. 36. තවද (අන් කිසි යම් වැරදි සඳහා තවත්) තරුණයන් දෙදෙනෙකුද ඔහු සමඟ සිරයට ඇතුළු වූහ. ඒ දෙදෙනගෙන් එකෙකු 'මා මත්පැන් සාදමින් සිටිනු මම සිහිනයෙන් නිශ්චය වශයෙන්ම දුටුවෙමි. යැයි කීවේය. අනෙකා 'මා මාගේ හිසෙහි රොට් උසුලා සිටින විට පකෂීන් එය අනුභව කරනු නිශ්චය වශයෙන්ම මම (සිහිනයෙන්) දුටුවෙමි. යැයි කී අතර මෙහි විග්‍රහය ඔබ අපට දන්වන්න. නිශ්චය වශයෙන්ම

අපි ඔබ ඉතා (නැණවත්) යහපත් අයගෙන් කෙනෙකුවම දකින්නෙමු. (යැයි කීවෝය)

37. (එයට ඔහු) 'මෙහි විග්‍රහය එය ළඟාවන් නට පෙර මා ඔබට දැන්වුවොත් මිස ඔබ දෙදෙනා කුමක් ආහාර ලෙස (මෙහි) ලබන් නෙහුද එය ළඟා වන්නේ නැත. මෙම (සිහින සඳහා වන විග්‍රහ)ය මාහට මාගේ රබ් ඉගැන්වූ දේවල ඇති දේමය. අල්ලාහ්ව විශ්වාස නොකරන සමූහයාගේ මාර්ගය මම නිශ්චය වශයෙන්ම අත් හැර ඇත්තෙමි. ඔවුන්ය අවසාන දිනය ප්‍රතිකෂේප කරන්නන්. යැයි පැවසුවේය. 38. එමෙන්ම මාගේ පියවරුන් වන ඉබ්‍රාහිම් ඉස්හාක් යෑකුබ් ආදීන්ගේ මාර්ගයම මම අනුගමනය කර ඇත්තෙමි. අල්ලාහ්ට කිසිදු දෙයක් සම කිරීම අපට තරම් වන්නේ නැත. මෙම සත්‍ය ප්‍රතිපත්තිය (අනුව ජීවත් වීම වනාහී) අල්ලාහ් අපටද (විශ්වාස කළ) අන් මිනිසුන්ටද දුන් භාග්‍යයකි. නමුත් බොහෝ මිනිස්සු (අල්ලාහ්ගේ භාග්‍යයන්ට) ස්තූති නොකරති. 39. සිරයේ සිටින මාගේ මිත්‍රයිනි! විවිධ දෙවිවරුන් (යන මතය) විශිෂ්ටද නැතිනම් (විශිෂ්ට වනුයේ මේ සියල්ල) යටපත් කර පාලනය කරන අල්ලාහ්ම ඒකියාද (පමණය යන මතය)ද? 40. 'ඔබ නමදින්නා වූ අල්ලාහ් එය ගැන කිසිදු සාධකයක් පහළ නොකළ හා ඔබ හා ඔබගේ පැරැණිතන් නම් තබා ගත් (මනා:කල්පිත) දේ හැර අන් කිසිවක් නැත. නීති සියල්ලටම (රබ් වන්නේ) අල්ලාහ්ම මිස (අන් කිසිවෙක්) නොමැත. ඔහු හැර (අන් කෙනෙකුව) නොනමදින මෙන් (මා හට) ඔහු අණ කර ඇත්තේය. ස්ථිර ධර්මය මෙයයි. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් එය නොදනිති.

41. 'සිරයේ සිටින මාගේ මිත්‍රයිනි! ඔබ දෙදෙනාගෙන් කෙනෙකු (සිරයෙන් නිදහස් වී ගොස්) ඔහුගේ ස්වාමියාට මත්පැන් පොවනු ඇත. අනෙකා කුරුසයේ ඇණ ගසනු ලැබ

ඔහුගේ හිසෙන් පකෂීන් අනුභව කරනු ඇත. ඔබ දෙදෙනා විග්‍රහය සෙවූ දෙය (මෙලෙසින් ඉරණමෙන්) නියම කරන ලදී' (යැයි පැවසුවේය). 42. (යුසුෆ් වන) ඔහු ඔවුන් දෙදෙනාගෙන් කවුරුන් (නිදහස් වී පසුව) දිවි ගැලවෙන්නේ යැයි සිතුවේද ඔහුට 'ඔබගේ ස්වාමියාට මා (ගැන) සිහිපත් කරන්න. යැයි පැවසුවේය. නමුත් සාතාන් ඔහුගේ ස්වාමියාට සිහිපත් කිරීම (ඔහුට) අමතක කෙරෙව්වේය. එහෙයින් ඔහු සිරයෙහි තවත් වසර කිහිපයක් රැඳුණේය.

43. තවද (මිසරයෙහි) රජු (තම ඇමතිවරුන්ට) 'මහත්ව වැඩුණු ගවයින් සත් දෙනෙකුට කෙට්ටු වූ ගවයන් සත් දෙනෙක් කා දූමීම හා සාරවත් ගොයම් කරල් හතක් හා වියැළුණු කරල් හතක්ද මම (සිහිනයෙන්) දුටුවෙමි. මාගේ ප්‍රධානියෙනි! ඔබ සිහිනයට විග්‍රහ දෙන්නන්ව සිටින්නේ නම් මාගේ (මෙම) සිහිනයට විග්‍රහය දෙන්න. යැයි පැවසුවේය. 44. (එයට) ඔවුහු 'මෙය බොරු සිහිනයකි. තවද අපි බොරු සිහින ගැන දන්නන් නොවෙමු. යැයි කීවෝය. 45. තවද ඔවුන් දෙදෙනාගෙන් (නිදහස් වී පසුව) දිවි ගලවා ගත් ඔහු කලකට පසුව (යුසුෆ්ව) සිහිපත් වී' මම එහි විග්‍රහය ඔබට දන්වන්නෙමි. එහෙයින් මාව (සිරගෙයට) යවන්න. යැයි කීවේය.

46. (සිරගෙයට ගොස් ඔහු යුසුෆ්ව හමුවී) 'යුසුෆ් සත්‍යවන්නයෙනි! මහත්ව වැඩුණු ගවයින් සත් දෙනෙකුට කෙට්ටු වූ ගවයන් සත් දෙනෙක් කා දූමීම හා සාරවත් ගොයම් කරල් හතක් හා වියැළුණු කරල් හතෙහි විග්‍රහය අප හට කියනු මැනවි. (එවිට) මිනිසුන් මෙය දැනගනු පිණිස මා ඔවුන් වෙත යා යුතුව ඇත. (යැයි කීවේය). 47. (පසුව) ඔහු 'නොකඩවා සිරින් පරිදි සත් වසරක් ඔබ ගොවිතැන් කරනු ඇත. ඔබ අස්වැන්න නෙලා ගත් දෙය ඔබ අනුභව කරන ස්වල්පය හැර (අනෙක)

එහි කරලෙහිම අත් හරින්න. 48. 'පසුව තවත් දැඩි (නියඟයක් සහිත වසර) හතක් ඉක්බිති හට ගනු ඇත. ඔබ රැස්කර තැබූ දෙයින් (එම නියඟයේ කාලය වන) එය සඳහා ඔබ (කරල්වල) ඉතිරි කළ දෙයෙහි ස්වල්පයක් හැර (අන් සියල්ල) එ(ම නියඟ)ය කා දමනු ඇත. 49. 'පසුව මිනිසුන් වැසි වස්සවනු ලබන හා එහි ඔවුන් (පලතුරුවලින් යුෂ) මිරිකමින් සිටින (සශ්‍රීක) වසරක් ඉක්බිති එළඹෙනු ඇත. (යැයි කීවේය).

50. තවද (සිහිනයෙහි විග්‍රහය ඔහු රජුට දැන්වූ පසු) රජු 'මා වෙතට ඔහුව ගෙනෙන්න. යැයි ඔහු පැවසුවේය. (පසුව) රජුගේ දූතයා (යුසුෆ් වන) ඔහු වෙත පැමිණි විට 'ඔබ ඔබගේ ස්වාමියා වෙත නැවත ගොස් තම අත් කපා ගත් ස්ත්‍රීන්ගේ පුවත කුමක්දැයි අසන්න. නිශ්චය වශයෙන්ම මාගේ රබ් ඔවුන්ගේ කුමන්ත්‍රණය ගැන දන්නාය. 51. (පසුව රජු එම ස්ත්‍රීන්ව අමතා) 'ඔබ යුසුෆ්ව (දූක) ආශා කළ විට ඔබට සිදු වුනේ කුමක්ද? යැයි ඇසුවේය. (එයට) ඔවුන් 'අල්ලාන් සුවිශුද්ධිය. අපි ඔහුගෙන් කිසිදු අයහපතක් නොදන්නෙමු. යැයි කීවෝය. (රජුගේ) බිරිය 'සත්‍යය දැන් හෙළි වී ඇත. මාගේ ආශාවට යටත් වන මෙන් ඔහුට කීවේ මාය. නිශ්චය වශයෙන්ම ඔහු සත්‍යවත්තයින්ගෙන් කෙනෙකි. යැයි කීවාය.

52. (පසුව යුසුෆ්) 'මෙහි කාරනාව නිශ්චය වශයෙන්ම වසන් වී සිටි විට මම ඔහුට ද්‍රෝහි නොවූයෙමි යැයිද ද්‍රෝහීන්ගේ කුමන්ත්‍රණයට නිශ්චය වශයෙන්ම අල්ලාන් මඟ නොපෙන්වයි යැයිද ඔහු දැන ගැනීම පිණිසය (මම මෙසේ මාගේ නිර්දෝෂී බව ඔප්පු කළෙමි. යැයි කීවේය). 53. තවද මම මාවම නිරපරාධියෙකු කර නොගනිමි. කවුරුන්ට මාගේ රබ් ආශීර් වාද කළේද ඔවුන්(ගේ සිත්) හැර (අන් සියල්ලන්ගේ) සිත් නපුර

ම වැඩියෙන් කරන්නට අණ කරයි. නිශ්චය වශයෙන්ම මාගේ රබ් සමා කරන්නාය. දයාබරයාය. (යැයි ඇය කීවාය).

54. තවද රජු 'ඔහුව මා වෙත ගෙන එන්න. මා වෙනුවෙන්ම වන සුවිශේෂී කෙනෙකු බවට ඔහුව මම පත් කර ගනිමි. යැයි රජු කීවේය. පසුව ඔහු සමග කථා කළ විට 'නිශ්චය වශයෙන්ම ඔබ අද දින අප අභියස ගෞරවනීය හා විශ්වාසනීය කෙනෙකුය. යැයිද කීවේය. 55. (එයට යුස්ෆ් වන) ඔහු 'පොළොවෙහි භාණ්ඩාගරවලට (පාලකයෙකු) ලෙස මාව පත් කරන්න. නිශ්චය වශයෙන්ම මම (එය) ආරක්ෂා කරන්නෙකුවද (මෙම විෂය ගැන) දන්නෙකුවද සිටින්නෙමි. යැයි කීවේය. 56. මෙලෙසින් අප පොළොවෙහි යුසුෆ් පැතු ලෙසින් වාසය කිරීම සඳහා ඔහුට එහි (පහසුකම්) පිළියෙල කර දුන්නෙමු. (මෙලෙසින්) අපි සිතුවන්ට අපගේ ආශීර්වාදය ලබා දෙන්නෙමු. අපි යහපත කරන්නන්ගේ කුලිය අපතේද නොයවන්නෙමු. 57. (එසේ වුවද) විශ්වාස කර බියබැති යන්ව සිටින්නන්ට අවසාන (දින)යෙහි කුලියම වඩාත් යහපත්ය.

58. යුසුෆ්ගේ සොහොයුරෝ (කන්ආනයේ සිට මිසරයට) පැමිණ යුසුෆ් (ගේ මාළිගයට) ඇතුළු වූනෝය. (එනමුත්) ඔවුන් ඔහුව නොදන්නන්ව සිටියදී මොහු ඔවුන්ව දැන ගත්තේය. 59. තවද (යුසුෆ් වන) ඔහු ඔවුන්ගේ අවශ්‍ය දේ සුදුනම් කළ විට '(නැවත) ඔබ පැමිණෙන විට ඔබගේ පියාගෙන් වූ ඔබගේ (අනෙක්) සොහොයුරාව මා වෙත ගෙන එන්න. නිශ්චය වශයෙන්ම මා (ඔබගේ අවශ්‍යතාවය) පරිපූර්ණ කරන්නෙක් බව හා ආගන්තුකයන්ට සත්කාර කිරීමෙහි විශිෂ්ටයා බව ඔබ නොදුටුවෙහිද?. යැයි කීවේය. 60. 'එහෙයින් ඔබ ඔහුව මා වෙත නොගෙනාවේ නම් මා ළඟ ඔබට (නැවතත් ධාන්‍ය) දීමනාවක් නැත. තවද මා වෙත සමීපද නොවන්න. (යැයිද කීවේය)

61. (එයට) ඔවුන් අපි ඔහුගේ පියාගෙන් ඔහු ගැන විමසීමට උත්සාහය කරන්නෙමු. තවද නිශ්චය වශයෙන්ම අපි මෙය කරන්නන් වෙමු යැයි කීවෝය.

62. පසුව ඔහු තම සේවකයන්ට ‘(ඔවුන් මිළ ලෙසින් දුන්) ඔවුන්ගේ වස්තුව ඔවුන්ගේ පොදිවල (ආපසු) තබන්න. තම නිවැසියන් වෙත ගිය විට එය ඔවුන් දැන ඔවුන් නැවතත් පැමිණිය හැකිය. යැයි කීවේය.

63. ඔවුන් ඔවුන්ගේ පියා වෙත ගිය විට ‘අපගේ පියානෙනි! (අපගේ සොහොයුරාව නොයැවූවේ නම්) අපගෙන් (ධාන්‍ය ප්‍රදානය) කිරීම වළක්වනු ලබනු ඇත. එහෙයින් අපගේ සොහොයුරාව අප සමග එවන්න. අපි ධාන්‍ය කිරා මිළ දී ගෙන නිශ්චය වශයෙන්ම ඔහුට රැකවළුවීමට සිටින්නෙමු. යැයි කීවෝය.

64. එයට (යෑකුබ් වන) ඔහු. මෙයට පෙර මොහුගේ සොහොයුරාගේ විෂයයෙහි ඔබව විශ්වාස කළාක් මෙන් හැර ඔබව මා (අන් ලෙසකින් කෙසේ) විශ්වාස කරන්නද? තවද අල්ලාහ් ආරක්‍ෂා කරන්නන්ගෙන් විශිෂ්ඨයාය. තවද ඔහු ආශීර්වාද කරන්නන්ගෙන් විශිෂ්ඨ ලෙසින් ආශීර්වාද කරන්නාය. යැයි කීවේය.

65. (පසුව) තම පොදිය ඔවුන් විවෘත කළ විට ඔවුන්ගේ වස්තුව ඔවුන්ට නැවත හරවා තිබීම දැක ඔවුහු ‘අපගේ පියානෙනි! (මෙයටත් වඩා) කුමක් අපි සොයන්නද? මෙන්න! (අප දුන්) අපගේ වස්තුව අපටම නැවත හරවා දෙනු ලැබී ඇත. (එහෙයින් බුන්යාමීන්වද රැගෙන යන්නට අපට අනුමැතිය දෙන්න) නිවැසියන්ට අවශ්‍ය දේ රැගෙන අප එන්නෙමු. අපගේ සොහොයුරාවද අප ආරක්‍ෂා කරන්නෙමු. එක් ඔටුවෙකුගේ බර (ධාන්‍යද) අධිකව රැගෙන එන්නෙමු. මෙය (රජුට) සුළු බර කිරීමකි. යැයි කීවෝය.

66. (එයට) ඔහු ‘ඔබ සියල්ලන්ම (යම් අනතුරක්) වටලා ගනු ලැබුවොත් මිස නිශ්චය වශයෙන්ම

ඔහුව මා වෙත ගෙන එනු ඇත යැයි අල්ලාහ් මත ඔබ මා හට දිවුරන තෙක් මම ඔහුව ඔබ සමග නොයවන්නෙමි. යැයි කීවේය. ඔවුන් ඔවුන්ගේ දිවුරීම සිදු කළ විට 'අප පවසන දෙයට අල්ලාහ්ම භාරකරුවාය. යැයි ඔහු කීවේය.

67. තවද ඔහු 'මාගේ පුත්‍රයින්! ඔබ එකම දොරටුවෙන් ඇතුල් නොවී ද්වාර ගණනාවකින් ඇතුල් වන්න. අල්ලාහ් වෙතින් (ඇති විය හැකි) කිසිදු දෙයක් ඔබගෙන් වැළැක්වීමට මට නොහැකිය. නීතිය අල්ලාහ්ට මිස (අන් කිසිවෙකුට) නැත. ඔහු මතම මම පූර්ණ විශ්වාසය තබන්නෙමි. තවද පූර්ණ විශ්වාස තබන්නන් ඔහු මතම විශ්වාසය තබන්නවා. යැයි කීවේය. 68. තවද ඔවුන්ගේ පියා අණ කළ පරිදි ඔවුන් (නගරයට) ඇතුල් වූ විට යෑකුබ්ගේ සිතෙහි තිබූ එක් වුවමනාවක් ඔහු පරිපූර්ණ කළේය යන්න මිස අල්ලාහ් ගෙන් (සිදු විය හැකි) කිසිවක් ඔහුගෙන් වළක්වන්නෙකුව ඔහු නොසිටියේය. නිශ්චය වශයෙන්ම අප ඔහුට ඉගැන්වූ දෙයෙහි දැනුම ඇත්තෙකුව සිටියේය. එනමුත් මිනිස්සු බොහෝ දෙනෙකු මෙය නොදනිති.

69. තවද ඔවුන් යුසුෆ්(ගේ මාළිගය)ට ප්‍රවිශ්ට වූ විට ඔහු ඔහුගේ සොහොයුරාව තමා වෙත ළඟා කර ගත්තේය. 'නිශ්චය වශයෙන්ම මම ඔබගේ සොහොයුරා වෙමි. එහෙයින් මොවුන් කරමින් සිටි දෙය ගැන ඔබ දුකට පත් නොවන්න. යැයි (කොඳුරා) කීවේය. 70. පසුව ඔවුන්ට අවශ්‍ය ධාන්‍ය සුදනම් කළ විට තම සොහොයුරාගේ පොදියෙහි බඳුනක් ඔහු දැමීමේය. (පසුව ඔවුන්) මඳ දුරක් ගිය විට 'ඔබවන්ගේ අයවළුන්! නිශ්චය වශයෙන්ම ඔබ සොරුන් වන්නහුය. යැයි එක් දන්වන්නෙක් දන්වූයේය. 71. ඔවුහු ඔවුන් වෙත හැරී 'ඔබ කුමක් අහිමි කර ගත්තේ ද? යි ඇසුවෝය. 72. (එයට) ඔවුන් 'රජුගේ බඳුනක් අපි අහිමි කර ඇත්තෙමු. තවද එය ගෙන

එන්නාට එක් ඔටුවෙකුගේ බර ද්‍රව්‍ය ඇත. (යැයි කී අතර) 'මෙයට මම භාර කරුවෙකු ව සිටින්නෙමි. යැයි. (ඔවුන්ගෙන් කෙනෙකු) කීවේය. 73. (එයට) ඔවුහු 'අල්ලාහ් මත දිවුරා! අපි පොළොවෙහි කලබල ඇති කිරීමට නොපැමිණියෙමු යැයිද අපි සොරුන් නොවන්නෙමු යැයිද ඔබ නිශ්චය වශයෙන්ම දන්නෙහුය. යැයි කීවෝය. 74. (පසුව) ඔවුහු 'ඔබ බොරු කියන්නන් ව සිටියේ නම් එහි කුලිය කුමක්දැයි. ඇසුවෝය. 75. (එයට) ඔවුහු 'එහි කුලිය නම් කවුරුන්ගේ පොදියෙන් එය ලැබෙන්නේද ඔහුම එහි කුලිය වනු ඇත. අපරාධකරුවන්ට අප(ගේ දේශයෙහි) කුලී දෙන්නේ මෙලෙසිනි. යැයි කීවෝය. 76. පසුව (යුසුෆ් වන) ඔහු තම සොහොයුරාගේ පොදියට පෙර අන් අයගේ පොදි පරීක්ෂා කිරීමට ආරම්භ කළේය. පසුව තම සොහොයුරාගේ පොදියෙන්ම එය පිට කර ගත්තේය. යුසුෆ්ට මෙම උපාය අපිම අත් කර දුන්නෙමු. අල්ලාහ් සිතුවේ නම් හැර ඔහුට තම සහෝදරයාව ලබා ගැනීමට (මිසරයේ) රජුගේ නීතිය අනුව නොහැකිව තිබුනි. අපි සිතූ අයගේ තත්ත්වයන් උසස් කරන්නෙමු. (මිනිසුන් අතර) සෑම දැනුම ඇත්තෙකුට ඉහලින් තවත් (වඩාත් හොඳින්) දන්නෙකු සිටින්නේමය.

77. (මොහු සොරකම් කළේ යැයි සිතූ යුසුෆ්ගේ අනෙක් සොහොයුරෝ) 'මොහු සොරකම් කළේ නම් මෙයට පෙර මොහුගේ සොහොයුරාද සොරකම් කරන්නට ඇත. යැයි පැවසුවෝය. යුසුෆ් එය (නිසා ඔහුට ඇති වූ කෝපය) ඔවුන්ට හෙළි නොකර ඔහුගේ සිතෙහි එය සඟවා ගෙන 'තත්ත්වයෙන් ඔබ වඩාත් දුෂ්ටය. (මොහුගේ සොහොයුරා සොරකම් කළේ යැයි) ඔබ වර්ණනා කරන දෙය ගැන මනාව දන්නා අල්ලාහ්ය. යැයි කීවේය. 78. පසුව 'ඇමනිවරයා! නිශ්චය වශයෙන්ම මොහුට මුහුකුරා ගිය මහළු පියෙකු සිටින්නේය. එහෙයින් ඔහු

වෙනුවට අපගෙන් කෙනෙකු ව ගන්න. නිශ්චය වශයෙන්ම අප ඔබ ව යහපත කරන්නෙකු ලෙසින්ම දකින්නෙමු. යැයි කීවේය. 79. (එයට යුසුෆ් වන) ඔහු 'කවුරුන්ගේ මල්ලෙන් අපගේ වස්තුව අපි ලබා ගත්තෙමුද ඔහුව හැර (අන් කෙනෙකු ව) අප අල්ලා ගැනීමෙන් අල්ලාහ් අපව ආරක්ෂා කරන්නවා. නිශ්චය වශයෙන්ම එවිට අපි අපරාධකරුවන් වන්නෙමු. යැයි කීවේය.

80. ඔහුගේ බලාපොරොත්තු සුන් වූ විට ඔවුහු රහසිගතව සාකච්ඡා කරමින් ඉවත්ව ගියේය. ඔවුන්ගෙන් වැඩිමහලා (අන් සොහොයුරන් අමතා) 'ඔබගේ පියා ඔබගෙන් අල්ලාහ්ගේ දිවුරුම ලබා ගැනීම හා මෙයට පෙර යුසුෆ්ගේ විෂයයෙහි ඔබ කළ ලොකු වරද ඔබ නොදන්නෙහිද? එහෙයින් මාගේ පියා මට අනුමැතිය දෙන තෙක් හෝ අල්ලාහ් මට තීරු ව දෙන තෙක් මම මෙම පොළොවෙන් ඉවත් නොවෙමි. තවද ඔහු තීරු දෙන්නන්ගෙන් විශිෂ්ඨයායි යැයි කීවේය.

81. 'ඔබ ඔබගේ පියා වෙත ගොස් 'අපගේ පියානෙහි! නිශ්චය වශයෙන්ම ඔබගේ පුතා සොරකම් කළේය. යැයි පවසන්න. තවද අප දන්නා දෙයින් හැර (අන් ලෙසකින්) අපි සාක්ෂි නොදරන්නෙමු. තවද වසන් වී ඇති දෙය ආරක්ෂා කරන්නන්ද අපි නොවන්නෙමු. යැයි පවසන්න. (යැයිද ඔහු කීවේය).

82. තවද (ඔබ විශ්වාස නොකරන්නේ නම්) අප සිටි නගරයෙන් හා එහි අප කරා පැමිණි පිරිසෙන්ද අසන්න. නිශ්චය වශයෙන්ම අප සත්‍යවන්නයින් වෙමු. (යැයි පවසන්න. යැයිද ඔහු කීවේය).

83. (ඔවුන් සිදු වූ දෙය පියාට පැවසූ විට) ඔහු 'නැත. ඔබගේ සිත් එක් (දුෂ්ට) ක්‍රියාවක් ඔබට අලංකාර කර පෙන්වා ඇත. එහෙයින් සුන්දර ඉවසීම (මාහට දැනට ප්‍රමාණවත්ය). ඔවුන් සියල්ලන්වම මා වෙත අල්ලාහ් ගෙනෙනු හැකිය. නිශ්චය වශයෙන්ම දන්නා සහ ඥාණාන්විතයා ඔහුමය. යැයි කීවේය.

84. තවද ඔවුන්ගෙන් ඔහු ඇත් වී ගොස් 'අහෝ යුසුෆ් ගැන මට ඇති වී තිබෙන ශෝකයෙහි තරම. යැයි පැවසුවේය. ශෝකයෙන් ඔහු වැළඹී ඔහුගේ දැස සුදු විය. පසුව ඔහු (සිය සොව) ගිල ගන්නෙකුව සිටියේය. 85. (මෙය දුටු ඔහුගේ පුත්‍රයෝ) 'අල්ලාන් මත දිවුරා කෙට්ටු වූවෙකු වන තෙක් හෝ විනාශ වූවන්ගෙන් කෙනෙකු වන තෙක් ඔබ යුසුෆ්ව සිහිපත් කරමින්ම සිටිනු ඇත. යැයි කීවේය. 86. (එයට) ඔහු 'මාගේ ශෝකය හා සංවේගය අල්ලාන් වෙතම මම කන්නලව් කරමි. තවද ඔබ නොදන්නා දේ අල්ලාන් ගෙන් මම දනිමි. යැයිද කීවේය. 87. මගේ පුත්‍රයිනි! ඔබ ගොස් යුසුෆ් හා ඔහුගේ සොහොයුරා ගැන මනාව සොයා බලන්න. අල්ලාන්ගේ ආශීර්වාදයෙහි බලාපොරොත්තු නැති කර නොගන්න. නිශ්චය වශයෙන්ම ප්‍රතිකෂේප කරන්නන් හැර (අන් කිසිවෙක්)අල්ලාන්ගේ ආශීර්වාදයෙහි බලාපොරොත්තු නැති කර නොගනිති. (යැයිද කීවේය)

88. පසුව ඔවුහු ඔහු වෙත ළගා වූ විට 'ඇමතිවරයා! අපවද අපගේ නිවැසියන්වද වේදය ග්‍රහණය කර ඇත. එහෙයින් අපි සුළු මුදලක් රැගෙන පැමිණ ඇත්තෙමු. එහෙයින් අපගේ කිරුම පරිපූර්ණ කර අපට දන් දෙන්න. නිශ්චය වශයෙන්ම අල්ලාන් දන් දෙන්නාට (පරි පූර්ණ) කුලිය දෙන්නේය. යැයි පැවසුවේය. 89. (එයට) ඔහු. ඔබ නොදන්නන්ව සිටියදී යුසුෆ්ට හා ඔහුගේ සොහොයුරාට ඔබ කුමක් කළෙහිද යැයි ඔබ දන්නෙහිද? යැයි ඇසුවේය. 90. ඔවුන් (තිගැස්සී) 'නිශ්චය වශයෙන්ම යුසුෆ් ඔබද? යැයි ඇසුවේය. එයට ඔහු '(ඔව්) මා යුසුෆ්ය. මේ මාගේ සොහොයුරාය. නිශ්චය වශයෙන්ම අල්ලාන් අප මත ආශීර්වාදය කර ඇත්තේය. නිශ්චය වශයෙන්ම කවුරුන් බියබැති වී ඉවසන්නේද (එවැනි) යහපත කරන්න න්ගේ කුලිය නිශ්චය වශයෙන්ම අල්ලාන් අපතේ නොයවන්නේය. යැයි කීවේය.

91. (එයට) ඔවුහු අල්ලාහ් මත දිවුරා 'නිශ්චය වශයෙන්ම අපටත් වඩා අල්ලාහ් ඔබව උසස් කර ඇත්තේය. නිශ්චය වශයෙන්ම අපි වැරදි කරන්නන්ව සිටියෙමු. යැයි කීවෝය.

92. (එයට) ඔහු. අද දින ඔබ මත කිසිදු වරදක් නැත. අල්ලාහ් ඔබට සමාව දෙන්නේය. ආශීර්වාද කරන්නන්ගෙන් ඔහු ඉතා විශිෂ්ඨ ආශීර්වාද කරන්නායි යැයි කීවේය. 93. (තවද ඔහු) 'මාගේ මෙම කමිසය ගෙන ගොස් මාගේ පියාගේ මුහුණට දමන්න. එවිට ඔහු දසුන ලබන්නෙකු වනු ඇත. පසුව ඔබේ නිවැසියන් සියල්ලන්වම මා වෙත රැගෙන එන්න. යැයි කීවේය.

94. ඔටු රැළ (මිසරයෙන්) ඇත් වූ විගසම ඔවුන්ගේ පියා 'නිශ්චය වශයෙන්ම මම යුසුෆ්ගේ සුවද ලබා ගන්නෙමි. ඔබ මාව බුද්ධිය පහ වී ගිය කෙනෙකු යැයි නොකිය යුතු නොවේද? යැයි කීවේය. 95. (එයට) ඔවුහු 'අල්ලාහ් මත දිවුරා නිශ්චය වශයෙන්ම ඔබ ඔබගේ පැරණි නොමගෙහිම සිටින්නේය. යැයි කීවෝය. 96. (යුසුෆ්ගේ කමිය ගෙන එන) සුබාරංචි පවසන්නා පැමිණ එය ඔහුගේ මුහුණට දූම්මේය. එවිට ඔහු දසුන ලැබුවෙකු බවට පත් විය. පසුව ඔහු 'නිශ්චය වශයෙන්ම අල්ලාහ් ගෙන් මම ඔබ නොදන්නා දෙය දන්නෙමි යැය මා නොපැවසුවේද? කීවේය. 97. (එයට) ඔවුන් 'අපගේ පියානෙනි! අප වෙනුවෙන් සමාව අයදින්න. නිශ්චය වශයෙන්ම අපි වැරදි කරන්නන්ව සිටියෙමු. යැයි කීවෝය. 98. (එයට) ඔහු 'මම මාගේ රබ් වෙතින් ඔබ වෙනුවෙන් සමාව අයදිමි. නිශ්චය වශයෙන්ම ඔහු සමා කරන්නාවද දයාබරයාවද සිටින්නේය. යැයි කීවේය.

99. (පසුව යුසුෆ්ගේ අණ පරිදි) ඔවුන් යුසුෆ් (සිටින නගරය)ට ඇතුල් වූ විට ඔහුගේ දෙමව්පියන්ව ඔහු වෙත ළං කර 'අල්ලාහ් සිතුවේ නම් ඔබ නිර්භය වූවන් ලෙසින් මිසරයට ඇතුල් වන්න. යැයි කීවේය. 100. තවද තම දෙමව්පියන්ව

සිහසුන මත එසවුවේය. (පසුව එරටෙහි සිරිත් පරිදි) ඔහුට ඔවුන් සියල්ලන්ම සිරස පහත් කරමින් වැටුණෝය. තවද 'මාගේ පියානෙති! පෙර මා දුටු සිහිනයෙහි විවරණය මෙයයි. මාගේ රබ් එය සත්‍ය බවට පත් කළේය. සිර ගෙදරින්ද මාව ඔහු පිට කරන විට නිශ්චය වශයෙන්ම මාහට ඔහු ආශීර්වාද කළේය. මාහට හා මාගේ සොහොයුරන් අතර වෙන් වීම සාතාන් ඇති කළ පසු ඔබ සියල්ලන්වම ගම්මානයේ සිට මා වෙත ගෙන ආවේය. නිශ්චය වශයෙන්ම මාගේ රබ් ඔහු සිතු දෙය සුක්‍ෂම ආකාරයෙන් ක්‍රියාවට නගන්නාය. නිශ්චය වශයෙන්ම ඔහු දන්නාය. ඥාණාන්විතයාය. යැයි ඔහු කීවේය.

101. 'මාගේ රබ්! නිශ්චය වශයෙන්ම ඔබ මාහට පාලනයද දී සිහිනයෙහි විවරණයද මාහට ඔබ ඉගැන්වූයේය. අහසෙහි හා පොළොවෙහි මැවුම්කරු වානෙති! මෙලොවෙහි හා එලොවෙහි මාගේ ආරක්‍ෂකයා ඔබමය. මා මුස්ලිමෙකු ලෙසින්ම මරණයට පත් කර (අවසාන දිනයෙහි) යහපත් අය සමග මා එක් කරනු මැනවි. (යැයිද කීවේය).

102. (මුහම්මද්!) මෙය වසන් වී තිබුනු දෙයෙහි පුවත්ය. එය අපි ඔබට වහී මගින් දන්වන්නෙමු. තවද ඔවුන් ඔවුන්ගේ කරුණ එක් රැස් කරන විට හෝ ඔවුන් කුමන්ත්‍රණ කරන විට ඔබ ඔවුන් අසල නොසිටියේය. 103. මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකු (විශ්වාසිතයන් විය යුතු යැයි) ඔබ තත්හා කළද ඔවුන් විශ්වාසිතයන්ව (පත් වන්නේ) නොමැත. 104. මෙය සඳහා ඔබ ඔවුන්ගෙන් කිසිදු කුලියක් ඉල්ලා සිටින්නේද නැත. නිශ්චය වශයෙන්ම මෙය විශ්වයට උපදෙසක් මිස (අන් කිසිවක්) නොවේ.

105. අහසෙහි හා පොළොවෙහි කෙතරම් සාධක තිබේද? ඔවුහු ඒ (කිසිවක්) නොතකා එය අසලින්ම යන්නෝය.

106. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන් ෂීර්ක් කරන්නන්ව මිස අල්ලාහ්ව විශ්වාස නොකරති. 107. (ඔවුන්ව) වටලා ගන්නා අල්ලාහ්ගේ හිංසනය ඔවුන් වෙත පැමිණීම නැතිනම් ඔවුන් නොදැන සිටින විටම සිටි සැටියේ එලොව (දිවිය) ඔවුන් වෙත පැමිණීම විෂය යෙහි ඔවුන් නිර්භියව සිටන්නෝද?

108. (මුහම්මද්!) 'මෙයයි මාගේ මාර්ගය වන්නේ. තවද මම අල්ලාහ් වෙත (ඡනයින්) කැඳවමි. මාද මා අනුගමනය කරන්නන්ද පැහැදිලිව(ම දැකිය හැකි) සාධක මත පිහිටා සිටින්නෙමු. තවද අල්ලාහ් ඉතා සුවිශුද්ධය. මම ඔහුට (කිසිවක්) ෂීර්ක් කරන්නන් අතර නොවෙමි. යැයි කියන්න.

109. ඔබට පෙරද ගම්මානයේ සිටින්නන් අතරින් පුරුෂයින් හැර (දූතයින් ලෙස ස්ත්‍රීන්ව) අපි නොඑවූයෙමු. ඔවුන්ට අප වහි මගින් (අපගේ අණ පිලිබඳ) දැන්වූයෙමු. ඔවුහු පොළොවෙහි තරණය කර ඔවුන්ට පෙර සිටි අයගේ අවසානය කෙසේ වූයේදැයි නොබලන්නෝද? බියබැතියන්ට (වඩාත්) යෝග්‍ය (වන්නේ) අවසාන දිනයෙහි (සදකාලික) නිවසය. (මෙය) ඔබ වටහා නොගන්නේහිද? 110. (මුහම්මද්! කිසිදු සමූහයකට අප හිංසනය ඉක්මන් නොකරවූයෙමු) කොපමණ දුර දක්වාද යත් (ඔවුන් වෙත යවනු ලැබූ) දූතයන් බලාපොරොත්තු සුන්වී නිශ්චය වශයෙන්ම (එම සමූහයා මගින්) තමන් අසත්‍ය කරනු ලබති යැයි ඔවුන් සිතන තාක් (අපි හිංසනය පහළ නොකළෙමු. එවිට) අපගේ සහය ඔවුන්ට පැමිණ අප සිතුවන්ව අපි රැක ගන්නෙමු. වැරදි කරන සමූහ වෙතින් අපගේ දඬුවම ඉවත් කරනු නොලැබේ.

111. නිශ්චය වශයෙන්ම නුවණැත්තන්ට ඔවුන්ගේ වෘතාන්තයෙහි ඉගැනුමක් ඇත. (කුර්ආනය වන) මෙය ගෙතු දෙයක් නොවේ. නමුත් (මෙය) ඔහු ඉදිරියේ ඇති දේ සත්‍ය

කරන්නක්ව හා සෑම දෙයක්ම පැහැදිලි කරන්නක්වද, යහ මග පෙන්වන්නක්වද, විශ්වාස කරන සමූහයාට ආශීර්වාදයක්වද තිබේ.

13. රඳද් - අකුණ (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අලිඟ් ලාමි මීම් රා.

මෙය මෙම ග්‍රන්ථයේ වැකිය. (මුහම්මද්!) ඔබගේ රබ්ගෙන් ඔබ වෙත පහළ කරන ලද මෙ(ම කුර්ආන)ය සත්‍යයයි. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් (එය) විශ්වාස නොකරති. 2. අල්ලාහ් කෙබන්දෙක්ද යත් ඔබ දකිනා පරිදි කිසිදු කුඵණකින් තොරව අහස ඔසවා පසුව (ඔහුට ගැලපෙන ආකාරයට සිය සිහසුන වන) අර්ශ් මත එසවී ඉරු හා වන්දුයාව තම පාලනයට ගෙන සිටින්නේ ඔහුය. සෑම දෙයක්ම නියමිත කාලයක් දක්වාම ගමන් කරයි. ඔබ (මරණයෙන් පසුව) ඔබගේ රබ්ගේ හමු වීම ගැන ඔබ ස්ථිර වනු පිණිස ඔහු සෑම දෙයක්ම නිර්ණය කර (ඔහුගේ) වැකි (මෙසේ ඔහු) පැහැදිලි කරන්නේය. 3. තවද ඔහු කෙබන්දෙක්ද යත් පොළොව (පැදුරක් සේ) එලා එහි (ගක්තිමත්) කඳු හා ගංගා පත් කළේය. එක් එක් පලතුරු වලින් යුගල බැගින් (බිහි) කළේය. රාත්‍රිය දහවල මගින් ඔහු වසන්නේය. නිශ්චය වශයෙන්ම සිතා බලන සමූහයාට මෙහි සාධක ඇත.

4. එකිනෙකට යාබදව පෙළොවෙහි බොහෝ කොටස් ඇති තවද මිදිවලින් යුක්ත වූ උද්‍යානද වගා බෝග ඇති කුඹුරු හා එකම ජලය පොවන ලද අතු ඇති සහ අතු නොමැති

රට ඉඳි (වතු එහි) ඇත. ඒවායින් ඇතැමක් තවත් ඇතැමකට වඩා රසයෙන් අපි විශිෂ්ඨ කළෙමු. නිශ්චය වශයෙන්ම වටහා ගන්නා සමූහයාට මෙහි සාධක ඇත.

5. (මුහම්මද්! ඔවුන් අවසාන දිනය ප්‍රතිකෂේප කිරීම ගැන) ඔබ පුදුමයට පත් වන්නේ නම් 'අපි (මරණයෙන් ඉක්බිති) දිරා පත් වූ පසුව නිශ්චය වශයෙන්ම අළුත් මැවුමක් වන්නෙමුද? යන ඔවුන්ගේ ප්‍රකාශය (එයටත් වඩා) විශ්මයජනකය. තම රබ්ව ප්‍රතිකෂේප කළවුන් මොවුන්මය. (අවසාන දිනයෙහි) මොවුන්ගේ ගෙලෙහි දම් වැල් (දමා තිබෙනු) ඇත. තවද මොවුන් නිරයේ වැසියන්ය. මොවුන් එහි නිරන්තර යෙන් සිටින්නන්ය.

6. (මුහම්මද්!) මොවුන්ට පෙර (විනාශ වී ගිය සමූහයින්ගේ) සිදුවීම්වල ආදර්ශය (ඔවුන්ව) පසුකර තිබෙන විටම මොවුහු යහපතට පෙර අයහපත ගෙන එන මෙන් ඔබගෙන් ඉක්මන් වන්නෝය. තවද ඔබගේ රබ් මිනිසුන්ට ඔවුන්ගේ අපරාධය සඳහා සමාව ඇත්තාය. (එසේම ඔවුන්ට) දඬුවම් කිරීමෙහිද ඔහු ඉතා දැඩිය.

7. තවද ප්‍රතිකෂේප කරන්නන්ගේ 'මොහුට මොහුගේ රබ්ගෙන් (අපි සිතන පරිදි) එක් වැකියක් පහළ විය යුතුයි නොවේද? යැයි පවසති. (මුහම්මද්!) ඔබ අවවාද කරන්නෙකු පමණි. තවද සෑම සමූහයකටම එක් මග පෙන්වන්නෙකු සිටින්නේය.

8. සෑම ස්ත්‍රියක්ම ගැබ් ගන්නා දෙයද (ගැබෙහි) අඩු වන දෙයද එය වැඩි වන සැටිද අල්ලාහ් දන්නේය. තවද සෑම දෙයක්ම ඔහු වෙත නියමිත ප්‍රමාණයෙන්ම තිබෙන්නේය. 9. ඔහු වසන් වී ඇති දෙයද එළි පිට ඇති දෙයද දන්නාය. ඔහු අති විශාලයාය. උසස්ය. 10. ඔබගේ ප්‍රකාශය රහසින් කියන්නාද, එය ශබ්ද නගා කියන්නාද, රාත්‍රියෙහි සැඟ වී සිටින්නා හා දහවලෙහි එලිදරව්ව සිටින සෑම කෙනෙකුම (ඔහුට) සමානය.

11. (සෑම මිනිසෙකුටම) ඔහුට ඉදිරියෙන් හා පසුපසින් නොකඩවා පැමිණෙන (මලාඉකා වරුන්) බොහෝ දෙනෙක් සිටින්නෝය. ඔවුහු ඔහුගේ අණ පරිදි ඔහුව ආරක්ෂා කරමින් සිටින්නෝය. එක් සමූහයක් තමන් තුළ තිබෙන දෙය ඔවුන්ම වෙනස් කර ගන්නා තෙක් නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔවුන් තුළ තිබෙන දෙය වෙනස් නොකරන්නේය. තවද අල්ලාහ් සමූහයකට අයහපතක් (කිරීමට) සිතුවේ නම් එය වලක්වන්නට (කිසිවෙකුට) නොහැකිය. ඔවුන්ට ඔහු හැර (අන් කිසි) උදව් කරුවෙකුද නැත.

12. ඔහු කෙබන්දෙක්ද යත් බිය ගෙන දෙන්නක්වද සහයක් ලෙසින්ද ඔහු විදුලි කෙටීම පෙන්වන්නේය. තවද බැති වලාකුළුද ඔහුම ඇති කරන්නේය. 13. ඔහුට බියවී අකුණ හා මලාඉකාවරු ඔහුගේ ප්‍රශංසාව මගින් ආවඩන්නෝය. ඔවුන් අල්ලාහ්ගේ විෂයයෙහි තර්ක කරමින් සිටින විට ඔහු අකුණ යවා ඔහු සිතන්නන්ව එමගින් අල්ලන්නේය. තවද ඔහු (දඬුවම් කිරීමට) දැඩි ශක්තිය ඇත්තාය.

14. සත්‍ය ඇරයුම හිමි වන්නේ ඔහුටමය. (අල්ලාහ් වන) ඔහු හැර ඔවුන් කුමක් කැඳවන්නේද? ඔවුහු මොවුන්ට කිසිදු දෙයක් මගින් පිළිතුරු නොදෙති. (ඔවුන්ගේ නිදසුන) තම කටට ජලය (නිතැතින්ම) යා යුතුය සිතා තමන්ගේ දෙඅතල විදහා පාන්නක්ව නැත. තවද ප්‍රතිකෂේප කරන්නන්ගේ කැඳවීම (මෙවැනි නිෂ්ඵල) නොමගෙහි මිස (අන් කිසිවක්) නැත.

15. අහසෙහි හා පොළොවෙහි සිටින්නන් හා ඔවුහුගේ සෙවනැලි උදේ සහ සවස කැමත්තෙන් හෝ අකැමත්තෙන් අල්ලාහ්ටම සිරස නමති. සජදා 16. (මුහම්මද්!) අහස්හි හා පොළොවෙහි රබ් කවුරුන්දැයි ඔබ අසන්න. අල්ලාහ් යැයි ඔබ(ම) කියන්න. 'තමන්ටම කිසිදු ප්‍රයෝජනයක් හෝ බාධාවක්

ඇති කළ නොහැකි එවැන්නන්ව ඔබ රැකවලුන් ලෙස අර ගත්තෙහුදැ? යි (ඔවුන්ගෙන්) ඔබ අසන්න. 'දසුන ඇත්තා සහ අන්ධයා සම වේ ද? නැතිනම් 'අඳුර හා ආලෝකය සමවේදැ? යි ඔබ (නැවත) අසන්න. නැතිනම් ඔවුන් අල්ලාහ්ට සම කරනවුන් (අල්ලාහ් වන) ඔහු මවන්නාක් මෙන් කිසිවක් මවා එම මැවිලි මොවුන්ට (අල්ලාහ් මවා ඇති දෙය හා) සම වී තිබේද? සෑම දෙයෙහිම මැවුම් කරුවා අල්ලාහ්ය. තවද ඔහු එකෙකි. යටත් කර පාලනය කරන්නාය. යැයි ඔබ පවසන්න.

17. ඔහු අහසින් ජලය පහළ කරන්නේය. පසුව දිය දහර එහි(ජලයේ) ප්‍රමාණයට ගලා බසීයි. පසුව දිය දහර තම මතු පිට පෙණ බුබුළු උසුලයි. ආහරණ හෝ වෙනත් දෙයක් සෑදීමට ඔවුන් ගින්නෙහි (ලෝහ වර්ග) උණු කරන විටද එසේම පෙණ ඇති වේ. මෙලෙසම අල්ලාහ් සත්‍යයට හා අසත්‍යයට උදාහරණය පෙන්වන්නේය. එම පෙණ බුබුළු නැති වී යන්නේය. (නමුත්) මිනිසුන්ට ප්‍රයෝජන වන දෙය පොළොවෙහි රැඳෙන්නේය. මෙලෙස අල්ලාහ් උදාහරණයන් (මගින්) පැහැදිලි කරන්නේය.

18. තම රබ්ට පිළිතුරු දුන්නන්හට (අවසාන දිනයෙහි) අලංකාර(කුලිය) ඇත. ඔහුට පිළිතුරු නොදුන්නවුන් ඔවුන්ට පොළවෙහි ඇති සියල්ල හා එය මෙන් හා එය සම තවත් (ගුණයක්) තිබුනේ වුවද ඔවුන් එය (සියල්ලම තම දඬුවමට) වන්දි ලෙස දෙනු ඇත. නරක ගණන් විමසනු ලැබීම ඔවුන්ටමයි තවද ඔවුන් රුඳෙන ස්ථානය නිරයයි. නවාතැන්වලින් එය ඉතා නරකය.

19. (මුහම්මද්!) ඔබගේ හිමිගෙන් ඔබට පහළ කරනු ලබන දෙය (වන කුර්ආනය) සත්‍යය යැයි දන්නා සහ (එය නොදන්නා) අන්ධයකු මෙන් වේද? (මෙමගින්) උපදෙස් ලබන්නෝ

නුවණැත්තන්මය. 20. ඔවුහු කෙබන්දන්ද යන් අල්ලාහ්ගේ ගිවිසුම පරිපූරණ කරන්නෝය. තවද ඔවුහු පොරොන්දුව කඩ නොකරති. 21. තවද ඔවුන් කෙබන්දන්දන්ද යන් ඔවුන් කුමක් සිදු නොදැමිය යුතු යැයි අණ කරනු ලැබුවෝද එය නොසිඳින්නෝය. තවද ඔවුහු ඔවුන්ගේ රබ්ට බිය වන්නෝය. තවද ඔවුහු නරක ගණන් විමසීමටද බිය වන්නෝය. 22. තවද ඔවුහු කෙබන්දන්ද යන් ඔවුන්ගේ රබ්ගේ මුහුණ (එනම් ඔහුගේ සතුට) බලාපොරොත්තුවෙන් (සෑම දුෂ්කරතාවයක්ම) ඉවසා සලාතය ඉටු කර අප ඔවුන්ට දුන් දෙයින් රහසින් හා එළිපිට වියදම් කරන්නෝය. තවද ඔවුහු යහපත මගින් අයහපත වළක්වන්නෝය. (එලොවෙහි) අලංකාර නිවස තිබෙන්නේ මොවුන්ටමය. 23. එය නිරන්තර ස්වර්ගයන්ය ඔවුන් හා ඔවුන්ගේ පියවරුන්ගෙන්, පුත්‍රයින්ගෙන් හා බිරියන්ගෙන් කවුරුන් යහකුියා කළෝද ඔවුහු එහි ඇතුල් වන්නෝය. තවද මලාඉකාවරුද ඔවුන් වෙත සෑම ද්වාරයකින්ම (සුබ පතමින්) පැමිණෙන්නෝය. 24. 'ඔබ (ලොවෙහි) ඉවසූ නිසා ඔබට ශාන්තිය (ඇති වේවා යැ)යි හා (ඔබගේ මෙම) අවසාන නවාතැන ඉතා උසස්ය. (යැයි මලාඉකාවරු පවසන්නෝය).

25. තවද කවුරුන් අල්ලාහ්ගේ ගිවිසුම එය ස්ථිර වූ පසුව එය කඩකර තවද ඔවුන් සිදු නොදැමිය යුතු යැයි ඔවුන්ට අණ කරනු ලැබූ දෙය සිදු දමා තවද පොළවෙහි කලබල ඇති කළෝද ඔවුන්ටමය ශාපය (ඇති වන්නේ). තවද ඔවුන්ට අයහපත් නිවසද ඇත. 26. අල්ලාහ් ඔහු සිතනවුන්ට (ඔවුන්ගේ) ජීවිතයට අවශ්‍ය දේ නොමසුරුව දෙන්නේය. තවද (තවත් අයට) සීමිතවද දෙන්නේය. (ඇතැම්හු) මෙලොව ජීවිතය මගින් සතුටට පත් වන්නෝය. (නමුත්) මෙලොව ජීවිතය එලොව ඉදිරියෙහි අල්ප දෙයක් මිස (අන් කිසිවක්) නැත.

27. තවද ප්‍රතික්ෂේප කළහු 'ඔහු මත ඔහුගේ රබ්ගෙන් (අපට කැමති පරිදි) එක් වැකියක් පහළ විය යුතුයි නොවේද? යැයි පවසති. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔහු සිතුවන්ව නොමග යවන්නේය. තවද ඔහු සිතුවන්ට යහමග පෙන්වන්නේය.

28. (යහමග ලැබූ) ඔවුන් කෙබන්දන්ද යත් (ඔවුහු අල්ලාහ්ව) විශ්වාස කරන්නෝය. තවද අල්ලාහ්ව මෙනෙහි කිරීම මගින් ඔවුන්ගේ සිත් සන්සුන් වේ. දූනගන්න! අල්ලාහ්ව මෙනෙහි කිරීම මගින් සිත් සන්සුන් වේ. 29. ඔවුහු කෙබන්දන්ද යත් (අල්ලාහ්ව) විශ්වාස කර යහකියා කරති. ඔවුන්ට සුභාශිංසනය ඇති වේවා. අලංකාර නවාතැන්ද ඔවුන්ට ඇත.

30. (මුහම්මද්! ඔබට පෙර දූතයින් යැවූ) ඒ ආකාරයටම නිශ්චය වශයෙන්ම ඔබවද එක් ජන සමූහයකට අපි යවා ඇත්තෙමු. නිශ්චය වශයෙන්ම මෙයට පෙරද බොහෝ සමූහයෝ ඉකුත් වී ගොස් ඇත්තාහ. ඔවුන් දයාබරයාව ප්‍රතික්ෂේප කරමින් සිටින විට අප ඔබට වහි මගින් දන්වන දෙය ඔබ ඔවුන්ට පාරායණය කිරීම සඳහා (ඔබව යැව්වෙමු. (මුහම්මද්) 'ඔහු මාගේ රබ්ය. ඔහු හැර අන් දෙවියෙකුනැත. ඔහු මතම මම පරිපූර්ණ විශවාසය තබමි. තවද නැවත හැරීම ඔහු වෙතමය. යැයි (ඔවුන්ට) පවසන්න.

31. නිශ්චය වශයෙන්ම කුර්ආනය මගින් කඳු ගමන් කරනු ලැබුවද නැතිනම් එය මගින් පොළව කැබලි කැබලි වලට පත් කරනු ලැබුවද නැතිනම් එමගින් මළවුන් කථා කරවනු ලැබුවද (ඔවුන් එය විශ්වාස කරන්නේම නැත). නමුත් සෑම කාරියක්ම (හිමි) අල්ලාහ්ටමය. අල්ලාහ් සිතුවේ නම් ඔහු මිනිසුන් සියල්ලන්ටම යහමග පෙන්වයි යැයි විශ්වාස කරන්නන් නොදන්නේද? අල්ලාහ්ගේ පොරොන්දුව පැමිණෙන තෙක් ප්‍රතික්ෂේප කළවුන්ට (පෙර සිටියවුන්ට ඇති වූ විනාශය වැනි)

සිදුවීමක් ඔවුන් වෙත නොකඩවාම පැමිණෙමින්ම තිබෙනු ඇත. නැතිනම් එය ඔවුන්ගේ නිවසට සමීපයෙන් සිදුවෙමින්ම තිබෙනු ඇත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් (සිය) පොරොන්දුව වෙනස් නොකරයි. 32. (මුහම්මද්!) ඔබට පෙරද දුකයින් සරදම් කරනු ලැබුණේය. එවිට මම ප්‍රතික්ෂේප කළවුන්ව (බුරුල දෙමින්) අත් හැර පසුව ඔවුන්ව (මාගේ දඬුවම මගින්) ග්‍රහණය කළෙමි. මාගේ දඬුවම කෙසේ තිබුණේද? (මෙනෙහි කර බලනු)

33. සෑම කෙනෙකු මතම ඔවුන් උපයාගත් දෙය බාරව සිටින (අල්ලාහ් වන) ඔහු (ඔවුන් දෙව්වරුන් යැයි පවසන දෙයට සමාන)ද? (නමුත්) ඔවුහු අල්ලාහ්ට සමානයන් තැබුවෝය. (මුහම්මද් ඔබ ඔවුන් අමතා) 'ඔබ ඔවුන්ගේ නම් පවසන්න. නැතිනම් පොළවෙහි (ඔහුට සමානව යමක් තිබී එය අල්ලාහ් වන) ඔහු නොදන සිට එය ගැන ඔබ ඔහුට දන්වන්නෙහිද? නැතිනම් (ඔබ කියනුයේ ඔබට නිවැරදි යැයි සිතනු) අභ්‍යන්තර (හිස්) වචනද? යි ඔබ (ඔවුන්ගෙන්) අසන්න. (ඇත්තෙන්ම) එසේ නැත. ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන්ගේ කුමන්ත්‍රණය අලංකාර කරනු ලැබී ඇත. තවද ඔවුහු නිසි මගින් වළක්වනු ලැබුණෝය. තවද කවුරුන්ව අල්ලාහ් නොමග යැව්වේද ඔහුව යහමගෙහි යොමු කරන්නෙකු නැත. 34. ඔවුන්ට මෙලොවෙහි හිංසනය ඇත. (නමුත්) අවසාන (දින)යෙහි හිංසනය ඉතා දැඩිය. තවද ඔවුන්ට අල්ලාහ්ගෙන් කිසිදු රැකවලෙකු නැත.

35. බියබැතියන්ට පොරොන්දු වනු ලැබූ ස්වර්ගයේ ස්වභාවය නම් එහි පහළින් ගංගා ගලා බසිනු ඇත. එහි (පළතුරෙහි) රසය හා එහි (ගස්වල) සෙවනැල්ල සදාකාලිකය. බියබැතියන්ගේ අවසානය මෙයයි. තවද ප්‍රතික්ෂේප කළවුන්ගේ අවසානය ගින්නයි.

36. තවද අපි පුස්තකය කවුරුන්ට දුන්නෙමුද ඔවුහු ඔබ වෙත

පහළ කරනු ලැබූ දෙය මගින් සතුටට පත් වන්නෝය. එම පිරිස් අතර එහි ඇතැමක් ප්‍රතික්ෂේප කරන්නෝ සිටිති. (මුහම්මද්!) 'මා අණ කරනු ලැබුවේ අල්ලාහ්ව නැමදී ඔහුට (කිසිවක්) සම නොකිරීමටමයි. ඔහු වෙතම මම ඇරයුම් කරන්නෙමි. තවද නැවත හැරී යෑමත් ඔහු වෙතමය. යැයි ඔබ පවසන්න. 37. තවද එලෙසම අරාබි බසින් නීති රීති සහිතවූ මෙම (කුර්ආනය) අපි පහළ කළෙමු. තවද ඔබට දැනුමෙන් යමක් පැමිණීමෙන් පසුව ඔබ ඔවුන්ගේ සිතැහි පිළිපදින්නේ නම් අල්ලාහ්ගෙන් ඔබට කිසිදු උදව් කරුවෙකු හෝ රැකවලෙකු හෝ නොමැත. 38. තවද නිශ්චය වශයෙන්ම ඔබට පෙර අපි දූතයින්ව යවා ඔවුන්ටද බිරියන් හා පරම්පරාවන් පත් කළෙමු. තවද කිසිදු දූතයෙකුට අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව එක් වැකියක් හෝ ගෙන එන්නට නොහැකිය. සෑම නියමිත වේලාවක් සඳහාම (සටහන්) පොතක් ඇත. 39. අල්ලාහ් සිතූ දෙය මකා දමන්නේය තවද (ඔහු සිතූ දෙය) ඔහු එලෙසින්ම තබන්නේය තවද මව් ග්‍රන්ථය තිබෙනුයේ ඔහු වෙතය.

40. තවද අප ඔවුන්ට (දඬුවම් කරන බවට කළ) පොරොන්දුවෙන් ඇතැමක් අප ඔබට (ඔබගේ ජීවිත කාලයෙහි) පෙන්වූවද නැතිනම් (එයට පෙරම) අපි ඔබව (මරණය මගින්) ග්‍රහණය කළද ඔබ මත ඇත්තේ (ඔවුන්ට) සැල කිරීම (නම් වගකීම) පමණි ගණන් විමසීම (තිබෙනුයේ) අප මතය. 41. නිශ්චය වශයෙන්ම පොළොව එහි අයිතේ සිට අප (කුමකුමයෙන්) එය අඩු කරමින් සිටීම ඔවුහු නොදුටුවෝද? තවද අල්ලාහ් තීඤ්ඤ ව දෙන්නේය. ඔහුගේ තීඤ්ඤ වළක්වන්නෙකු නැත. තවද ඔහු ගනන් විමසීමෙහි ඉතා සීඝ්‍රය. 42. මොවුන්ට පෙර සිටියවූද නිශ්චය වශයෙන්ම කුමන්ත්‍රණ කළෝය. සියළුම කුමන්ත්‍රණ ඇත්තේ අල්ලාහ් වෙතමය. සෑම කෙනෙකුම උපයන දෙය ඔහු

දන්තේය. තවද කවුරුන්ට (කුමන ආකාරයේ) අවසන් නිවහන තිබේද යනු ප්‍රතික්ෂේප කරන්නන් දැනගනු ඇත.

43. තවද ප්‍රතික්ෂේප කරන්නෝ ඔබ (අල්ලාහ් විසින්) යවනු ලැබූ දූතයෙකු නොවේ යැයි පවසති. (එහෙයින් මුහම්මද්!) 'ඔබ හා මා අතර සාක්ෂිකරුවෙකු ලෙස අල්ලාහ් සහ කවුරුන් වෙත ග්‍රන්ථයෙහි දැනුම තිබෙන්නේද ඔවුන්ම සැහේ. යැයි ඔබ පවසන්න.

14. ඉබ්‍රාහිම්- ආබුහම් දිවැසිවරයා (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අලිෆ් ලාමි රා.

අභිබවන්නා හා ප්‍රශංසාව හිමියාගේ මාර්ගයට මිනිසුන්ගේ රබ්ගේ අනුමැතියෙන් යුතුව ඔවුන්ව අඳුරෙන් ආලෝකය කරා නික්මවීම සඳහා ඔබ වෙත පහළ කරනු ලැබූ ප්‍රස්තකය මෙයයි. 2. (ඔහු) අල්ලාහ්ය. ඔහු කෙබන්දෙක්දෙයන් අහසෙහි හා පොළොවෙහි ඇති දෙය ඔහුටමය. තවද ප්‍රතික්ෂේප කළවුන්ට දූඩ් හිංසනය නිසා (ඇති වන්නේ) විනාශයයි. 3. ඔවුහු කෙබන්දන්ද යන් එලොවටත් වඩා මෙලොව ජීවිතය ඔවුන් ප්‍රිය කරන්නෝය. තවද ඔවුන් (අන් මිනිසුන්වද) අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා එය (වැරදි සහිත) එකක්වම (දකිනු පිණිස වැරදි) සොයන්නෝය. තවද ඔවුහු ඉතා දුර (දිග ගිය) නොමගෙ හි සිටින්නෝය.

4. තවද සමූහයන් වටහා ගැනීම පිණිස අපි කිසිම දූතයෙකු

ඔවුන්ගේ භාෂාවෙන් මිස නොයැවූවෙමු. අල්ලාහ් ඔහු සිතුවන්ව නොමග යවා ඔහු සිතුවන්ව යහමගට යොමු කරන්නේය. තවද ඔහු අභිබවන්නාය, ඥාණාන්විතයාය.

5. තවද නිශ්චය වශයෙන්ම අපි මූසාව අපගේ වැකි සමඟ යවා '(මූසා) ඔබ ඔබගේ සමූහයාව අඳුරෙන් එළියට නික්මවන්න. තවද ඔවුන්ට අල්ලාහ්ගේ (හිංසනය පැමිණි) දින සිහිපත් කරන්න. (යන අණ කළෙමු) නිශ්චය වශයෙන්ම වැඩියෙන් ඉවසා තුනි පුදන්නන්ට මෙහි සාධක ඇත.

6. තවද මූසා තම සමූහයාට 'අල්ලාහ් ඔබ මත කළ දයාද මෙනෙහි කරන්න. (ගිර්අවුන්) ඔබගේ පිරිමි දරුවන්ව ඝාතණය කර ඔබගේ ගැහැණු දරුවන්ව ජීවත් වන්නට අත් හරිමින් ඔබට නරක හිංසනය දෙමින් සිටින විට ගිර්අවුන්ගෙන් ඔබව ඔහු ආරක්ෂා කළේය. තවද මෙහි ඔබගේ රබ්ගෙන් ඉමහත් පරීක්ෂණයක්ද ඔබට ඇති වී තිබුණි. යැයි පැවසූ මොහොත (මුහම්මද්! මෙනෙහි කරන්න) 7. ඔබ ස්තූතිවන්න වූවේ නම් මම (ඔබට) අධික කරන්නෙමි. තවද ඔබ ප්‍රතික්ෂේප කළේ නම් නිශ්චය වශයෙන්ම මාගේ දඬුවම ඉතා දැඩිය. යැයි ඔබගේ රබ් දැන් වූ මොහොත (ඔබ මෙනෙහි කරන්න) 8. තවද මූසා 'ඔබද හා පොළොවේ සිටින සෑම කෙනෙකුම (අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කළද නිශ්චය වශයෙන්ම අල්ලාහ් (ඔබ විශ්වාස කළ යුතුයි යන) වුවමනාවක් නොමැත්තාය, ප්‍රශංසාව හිමියාය.

9. 'ඔබට පෙර විසූ නූන් ආද් හා සමුද් සහ ඔවුන්ට පසුව විසූවන්ගේ පුවත් ඔබ වෙත නොපැමිණියේද? ඔවුන්(ගේ තොරතුරු) අල්ලාහ් හැර (අන් කිසිවෙකු) නොදනී. ඔවුහුගේ දූතයන් ඔවුන් වෙත පැහැදිලි සාධක ගෙන ආවෝයි (ඔවුන් එමගින් අල්ලාහ් වෙත කැඳ වූ විට) ඔවුහු තම අත් සිය මුව වෙත යවමින් 'නිශ්චය වශයෙන්ම අපි ඔබ කුමක් සමඟ

යවනු ලැබුවෙහුද එය ප්‍රතික්ෂේප කරන්නෙමු. තවද ඔබ අපව කැඳවන දෙයෙහි නිශ්චය වශයෙන්ම අපි අවිශ්වාසය ඇති කරන සැකයෙහිම සිටින්නෙමු යැයි කීවෝය.

10. (එවිට එම) දූතයෝ 'ඔබට සැක (ඇති වී තිබෙනුයේ) අහසෙහි හා පොළොවෙහි මැවුම් කරුවා වන අල්ලාහ්ගේ විෂයයෙහිද? ඔබගේ පාපයෙන් ඔහු ඔබට සමාව දීම සඳහා සහ (ඔබට වහා දඬුවම් නොදී ඔබට) නියම කරන ලද කාලය දක්වා ඔබව ප්‍රමාද කිරීම සඳහා ඔහු ඔබව කැඳවන්නේය. යැයි කීවෝය. (එවිට) ඔවුන් 'ඔබ අප මෙන් මිනිසෙකු මිස (අන් කිසිවෙකු) නොවේ. අපගේ පැරැන්නන් තමදිමින් සිටි දෙයින් ඔබ අපව වළක්වන්නට සිතන්නෙහිද? එසේ නම් අපට පැහැදිලි සාධක ගෙන එන්න. යැයි ඔවුහු පැවසුවෝය.

11. (එවිට) දූතයෝ 'අපි ඔබ මෙන්ම මිනිසුන් මිස (අන් කිසිවෙකු) නොවෙමු. නමුත් අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගෙන් ඔහු සිතන අය මත (දූත මෙහෙය පැවරීම මගින්) ආශිර්වාද කරන්නේය. තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව යමක් ගෙනෙන්නට අපහට නොහැකිය. තවද පූර්ණ විශ්වාස කරන්නන් අල්ලාහ් මතම විශ්වාස තබන්නවා. යැයි කීවෝය.

12. තවද ඔහු නිශ්චය වශයෙන්ම අපගේ මග අපට පෙන්වා දී තිබියදී අල්ලාහ් මත විශ්වාසය නොතබන්නට අපට කුමක් (සිදු වී තිබේ)ද? (තවද ප්‍රතික්ෂේප කරන්නෙහි!) ඔබ අපට ඇති කරන ගැහැට නිශ්චය වශයෙන්ම අපි ඉවසා දරන්නෙමු. තවද විශ්වාස තබන්නන් අල්ලාහ් මතම විශ්වාස තබන්නවා. (යැයිද කීවෝය).

13. තවද ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ දූතයින්ට 'ඔබව අපි අපගේ පොළොවෙන් පිට කරන්නෙමු. නැතිනම් ඔබ අපගේ ධර්මයට හැරිය යුතුයි. යැයි කීවේය. එවිට ඔවුන්ගේ රබ් 'නිශ්චය

වශයෙන්ම අපි අපරාධ කරන්නන්ව විනාශ කරන්නෙමු. යැයි වහී පහළ කළේය. 14. තවද නිශ්චය වශයෙන්ම අපි ඔබව ඔවුන්ගෙන් පසුව මෙම පොළවෙහි පදිංචි කරවන්නෙමු. මෙය මාගේ අභිමුඛයෙහි (නිකුත් සඳහා) සිට ගැනීම බිය වන්නන්ට හා මාගේ අනතුරු ඇගවීම බිය වූවන් සඳහාය (යැයි අල්ලාහ් දැන්වූවේය).

15. තවද ඔවුහු (අල්ලාහ්ගෙන්) පිහිට පැතුවෝය. එවිට සෑම මුරණ්ඩුකාර දුදනෙක්ම අලාහයට පත් වූවෝය. 16. ඔහුට පිටුපස නිරය ඇත. (තවද) ඔහු ඕජස පොවනු ලබයි. 17. එය ඔහු (ටිකින් ටික) උරා බොයි. (එසේ වුවද) ඔහුට එය පහසුවෙන් ගිලිය නොහැකිය. සෑම දෙසින්ම ඔහුට මරණය එමින් තිබෙනු ඇති නමුත් ඔහු මරණයට පත්වන්නෙක් නොවේ. එයට පසුවද (ඔහුට) දැඩි හිංසනයක් ඇත.

18. සිය රබ් ප්‍රතිකෂේප කරමින් සිටියවුන්ගේ නිදසුන නම් ඔවුන්ගේ ක්‍රියා අළු මෙන් තිබෙන විට දැඩි සුළඟක් හමන දිනයෙහි එය ගසා ගෙන ගියේය (වැනිය). මෙලෙසින් ඔවුන් ඉපැයූ කිසිදු දෙයක් මත ඔවුහු බලය නොලබති. මෙය (නැවත නිසි මග පත් වීමෙන්) ඉතා දුරස්ත වූ මග වරදවා ගැනීමකි. 19. නිශ්චය වශයෙන්ම අහස් හා පොළොව සත්‍යය මගින් මැවූවේ අල්ලාහ් යන කරුණ ඔබ කුදුටුවෙහිද? ඔහු සිතුවොත් ඔබව ඉවත් කර අළුත් මැවිල්ලක් ගෙනෙනු ඇත. 20. තවද එය අල්ලාහ්හට අසීරු දෙයක් නොවේ.

21. තවද (එලොවෙහි) සියල්ලෝම අල්ලාහ් අභිමුඛයට නික්මවනු ලබති. (මෙලොවෙහි) දුබලව සිටියෝ උඩඟුව සිටියවුන්ට 'නිශ්චය වශයෙන්ම ලොවෙහි අපි ඔබව අනුගමනය කරන්නන්වම සිටියෙමු. එහෙයින් අල්ලාහ්ගේ හිංසනයෙන් මඳක් හෝ අප වෙතින් ඔබ වළක්වන්නෙහිද? යැයි අසති. එයට

(ඔවුන්) ‘අල්ලාහ් අපට යම් මගක් පෙන්වා දුන්නොත් අපි (එය) ඔබට(ද) පෙන්වා දෙන්නෙමු. (නමුත් අපගේම ඉරණම ගැන) අප තැනි ගැනී සිටීම හෝ ඉවසා සිටීම අපට එක හා සමාන වේ. (මෙම උවදුරෙන්) ගැලවීමක් අප (කිසිවෙකු)ට නැත්තේමය. යැයි ඔවුහු කියන්නෝය.

22. තීන්දු දීමෙන් පසු සාතාන් (ඔවුන් අමතා) ‘නිශ්චය වශයෙන්ම අල්ලාහ් සත්‍ය වූ පොරොන්දුවක්ම පොරොන්දු වී තිබුණේය. (එය එලෙසින්ම ඉටු කර ඇත්තේය) මමද ඔබට (අසත්‍ය) පොරොන්දුවක් දී තිබුණෙමි. නමුත් මම ඔබට දෝහී වී ඇත්තෙමි. මම ඔබට ඇරයුම් කළෙමි හා ඔබ එයට පිළිතුරු දුන්නේය යන කරුණ මිස මට කිසිදු බලයක් ඔබ මත නොතිබුණි. එහෙයින් මට අවලාද නොනගන්න. ඔබ ඔබටම අවලාද නගා ගන්න. මම ඔබව රැක ගන්නෙකුව නොවෙමි. ඔබ මාව රැකගන්නන්ද නොවන්නෙහිය. (මෙයට) පෙර ඔබ මාව (අල්ලාහ්ට) හවුල් කරමින් සිටි කරුණද නිශ්චය වශයෙන්ම මම ප්‍රතිකෂේප කර ඇත්තෙමි. නිශ්චය වශයෙන්ම අපරාධකරුවන්ටය ඉතා කටුක හිංසනය තිබෙනුයේ. යැයි කියනු ඇත.

23. තවද විශ්වාස කර යහකියා කළාවූ එවැන්නෝ ස්වර්ග යට ඇතුල් කරනු ලබති. එයට පහළින් ගංගා ගලා බසිමින් තිබෙනු ඇත. සිය රබ්ගේ අණ පරිදි ඔවුන් එහි සදකල් රැ දෙන්නන්ය. එහි ඔවුන්ගේ සුඛාශිංසනය වනු ඇත්තේ ‘ශාන්තිය ඇති වේවා. යැයි (එකිනෙකාට) කීමය.

24. හොඳ වැකියට කෙසේ අල්ලාහ් නිදසුන් දක්වා ඇත්තේදැයි (මුහම්මද්!) ඔබ නුදුටුවෙහිද? (එය) හොඳ වෘක්ෂයක් වැනිය. එහි මූල ගැඹුරට පතිත වීද එහි අතු අහස උසට විහිදීද තිබේ. 25. එය සිය රබ්ගේ අනුමැතිය අනුව සෑම විටම පලදාව දෙමින් සිටියි. තවද මිනිසුන් වටහා ගැනීම පිණිස (මෙම)

උදාහරණ අල්ලාහ් පවසන්නේය. 26. තවද නරක වැකියට නිදසුන වන්නේ පොළොවේ මතු පිටින් මුලින් උදුරා දමනු ලැබූ නරක වෘක්ෂයක් වැනිය එයට ස්ථිර පිහිටීමක් නැත.

27. විශ්වාස කළාවූ එවැන්නන්ව මොලොව ජීවිතයෙහි හා එලොව ජීවිතයෙහි ස්ථිර ප්‍රකාශයක් මගින් අල්ලාහ් ස්ථිර කරන්නේය. තවද අල්ලාහ් අපරාධකරුවන්ව නොමග යවන්නේය. තවද අල්ලාහ් ඔහු සිතු දෙය කරන්නේය.

28. (මුහම්මද්!) අල්ලාහ්ගේ දයාදය ප්‍රතිකෂේපය බවට මාරු කර ඔවුන්ගේ සමූහයන්ව අලාහයේ නිවහනට පහත් කරන්නන්ව ඔබ නුදුටුවෙහිද? 29. (එය) නිරයයි. ඔවුහු එහි වාසය කරන්නෝය. තවද නවාතැන්වලින් එය ඉතා නරකය. 30. තවද ඔහුගේ (සත්‍ය) මාර්ගයෙන් (මිනිසුන්ව) වරදවීම සඳහා අල්ලාහ්ට සමානයන් (ඔවුන්) පත් කළෝය. (මුහම්මද්!) 'ඔබ (මද කලක් ලොවෙහි) සතුටු විඳින්න. නිශ්චය වශයෙන්ම ඔබගේ ආපසු හැරීම නිරය වෙතමය. යැයි (ඔවුන්ට) ඔබ පවසන්න.

31. (මුහම්මද්!) සලාතය ඉටු කර කිසිදු ගනුදෙනුවක් (කර ගත හැකි) හෝ මිතුදමක් නැති දිනයක් පැමිණෙන්නන්ට පෙර අප ඔවුන්ට දුන් දෙයින් රහසින් හා ප්‍රසිද්ධියේ වියදම් කරනා මෙන් විශ්වාස කරන මාගේ ගැත්තන්ට පවසන්න.

32. අල්ලාහ් කෙබන්දෙක්ද යත් අහස් හා පොළොව මැවූවේ ඔහුය. තවද අහසින් ජලය පහළ කර එමගින් ඔබට ආහාර වශයෙන් ගෙඩි වර්ග පිට කරන්නේය. තවද නෞකාව ඔහුගේ අණ පිරිදි මුහුදෙහි ගමන් කරන්නක් ලෙසින් එය ඔබ වසඟයට පත් කර ඇත්තේය. තවද ගංගාවන්ද ඔහු ඔබ වසඟයට පත් කර ඇත්තේය. 33. තවද ඉරු හා සඳ යන එම දෙකම (එහි ගමන් පථයේ නියමිත පරිදි) ගමන් කරන්නා සේ එයද ඔහු ඔබ වසඟයට පත් කර ඇත්තේය. තවද රාත්‍රිය දහවලද ඔහු ඔබ වසඟයට පත් කර දී ඇත්තේය.

34. තවද ඔබ ඔහුගෙන් ඉල්ලා සිටී සියළු දෙයින්ම ඔහු ඔබට දුන්නේය. එහෙයින් ඔබ ඔහුගේ දයාද ගණන් කළේ නම් එය ඔබට (සංඛ්‍යාවලින්) සීමා කළ නොහැකිය. නිශ්චය වශයෙන්ම මිනිසා අපරාධකාර ප්‍රතිකේෂ්ප කරන්නෙකුමය.

35. තවද (මුහම්මද්!) ඉබ්‍රාහිම් 'මාගේ රබ්! මෙම පුරවරය අහය ලැබුවක් බවට කරන්න. තවද මා හා මාගේ පුතු පිළිම නැමදීමෙන් දුරස් කරන්න. 36. 'මාගේ රබ්! නිශ්චය වශයෙන්ම ඒවා මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකුව නොමග යවා ඇත්තේය. එහෙයින් කවුරුත් මාව අනුගමනය කරන්නේද ඔහු නිශ්චය වශයෙන්ම මාගේමය. තවද කවුරුත් මට අකීකරු වන්නේද එවිට නිශ්චය වශයෙන්ම ඔබ සමා කරන්නාය හා දයාබරයාය.

37. 'මාගේ රබ්! නිශ්චය වශයෙන්ම මම මාගේ පරපුර ඔබගේ ගෞරවනීය නිවසට සමීපයෙන් තිබෙන ගොවිතැනින් තොර තැනි තලාවෙහි පදිංචි කර ඇත්තෙමි. අපගේ රබ්! ඔවුන් එහි සලාතය ඉටු කිරීම පිණිස මිනිසුන්ගෙන් එක් පිරිසක් ඔවුන් වෙත නැඹුරු කරනු මැනවි. තවද ඔවුන්ට ගෙඩි වර්ගවලින් ඔවුහු ආහාර සපයනු මැන. ඔවුන් ස්තූතිවන්න වන්නට හැකිය.

38. 'අපගේ රබ්! ඔබ අප වසන් කරන දෙය හා හෙළි කරන දෙය දන්නේය. තවද අහසෙහි හා පොළොවෙහි අල්ලාහ්ට කිසිදු දෙයක් වසන් නොවන්නේය. 39. 'මහළු වියෙහි දී මා හට ඉස්මායිල්ව හා ඉස්හාක්ව තැන්ගක් ලෙසින් ප්‍රධානය කළ අල්ලාහ්ටමය සියළු ප්‍රශංසා. නිශ්චය වශයෙන්ම මාගේ රබ් ප්‍රාර්ථනාවට සවන් දෙන්නාය. 40. 'මාගේ රබ්! මාව සලාතය ඉටු කරන්නෙකු මෙන් පත් කරනු මැන. තවද මාගේ පරපුරෙහිද (එවැන්නන් බිහි කරනු මැන) ඕ අපගේ රබ්! මාගේ ප්‍රාර්ථනාව පිළිගනු මැන. 41. 'අපගේ රබ්! මට හා මාගේ දෙමව්පියන්ට හා සියළු විශ්වාසික යන්ට ගණන් අසනු ලබන (අවසාන) දිනයෙහි සමාව දෙනු මැන. යැයි කී මොහොත (ඔබ මෙනෙහි කරන්න).

42. තවද (මුහම්මද්!) අපරාධකරුවන් (විෂයයෙහි) අල්ලාහ් ඔවුන් කරන දෙයින් අනවධානයෙන් සිටින්නෙකු යැයි ඔබ නොසිතන්න. ඔවුන් ප්‍රමාද කර තිබෙන්නේ (තැනිගැන්මෙන්) දසුන ගල් ගැසෙනු ඇති එක් දිනයක් සඳහාය. 43. (එදිනයෙහි) ඔවුහු කඩිනමින් දුවන්නන්ව හා ඔවුන්ගේ සිරස් ඔසවමින් සිටින්නන්ව සිටිති. ඇස්පිලි ගැසීමක් ඔවුන්ට නැත. (තවද) ඔවුන්ගේ සිත් (එදින) අක්‍රීය වනු ඇත.

44. තවද මිනිසුන්ට ඔවුන් වෙත හිංසනය පැමිණීම 'සුළු කාලයක් දක්වා ප්‍රමාද කරන්න. එවිට අපි ඔබගේ ඇරයුම පිළි ගන්නෙමු. තවද දූතයින්වද අපි අනුගමනය කරන්නෙමු. යැයි අපරාධකරුවන් පවසනු ඇති එදින ගැන ඔබ (ඔවුන්ට) අනතුරු අඟ වන්න. (එවිට ඔවුන්ට පිලිකුරු ලෙසින්). මෙයට පෙර ඔබට (කිසි විටෙක ලොවෙන්) ඉවත් වීමක් ඇති නොවේ යැයි ඔබ දිවුරමින් නොසිටියෙහිද? 45. (එපමණක් නොව) තමන්ටම අපරාධ කරගත්තවුන්ගේ වාසස්ථානයෙහි (පසු කලෙක) ඔබ වාසය කළෙහිය. ඔවුන්ට අපි කුමක් කළෙමුද යන්නද ඔබට පැහැදිලි විය. තවද අපි ඇතැම් නිදසුන්ද ඔබට ගෙන හැර පෑවෙමු. (යැයි ඔවුහු පවසනු ලබති). 46. තවද ඔවුහු ඔවුන්ගේ කුමන්ත්‍රණය කරමින් සිටියෝය. ඔවුන්ගේ කුමන්ත්‍රණය (තිබුනේද) අල්ලාහ් වෙතමය. තවද ඔවුන්ගේ කුමන්ත්‍රණය එමගින් කඳු උදුරා දමන්නක් සේ (ප්‍රබලව) තිබුනේය.

47. එහෙයින් (මුහම්මද්!) අල්ලාහ්ව ඔහුගේ දූතයාට ඔහු කළ පොරොන්දුව කඩ කරන්නෙකු යැයි ඔබ නොසිතන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අභිබවන්නාය. දඬුවම් කිරීමට (බලය) ඇත්තාය. 48. මෙම පොළොව වෙනත් පොළොවක් ලෙසින්ද අහසද වෙනස් කරනු ලබන දිනයෙහි (අල්ලාහ්

ඔහුගේ පොරොන්දුව පරිපූර්ණ කරනු ඇත. තවද යටපත් කර පාලනය කරන්නා හා ඒකීයයා වන අල්ලාන් ඉදිරියෙහි ඔවුහු නික්මෙති. 49. (එවිට) දම්වැල් මගින් බඳිනු ලැබුවන්ව එදින ඔබ වැරදික රුවන්ව දකිනු ඇත. 50. ඔවුන්ගේ වස්ත්‍රය තද අඳුරු පැහැයෙන්ය. තවද ඔවුන්ගේ මුහුණු නිරය විසින් වෙලා ගනු ඇත. 51. (මෙය) සෑම කෙනෙකුම ඔවුන් උපයා ගත් දෙයකටම අල්ලාන් කුලිය දීම සඳහාය. නිශ්චය වශයෙන්ම අල්ලාන් කඩිනමින් ගණන් අසන්නාය. 52. මෙම (ධම්මය) මිනිසුන්ට දැනුම් දීමකි. මෙමගින් ඔවුන් අවවාද කරනු ලැබීම පිණිසද, තවද නැමදීමට සුදුස්සා එකම දෙවියා යැයි ඔවුන් දැන ගැනීමටද, නුවණැත්තන් වටහා ගැනීම පිණිසද වේ.

15. හිජ්ර - පර්වත ප්‍රදේශය (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අලිෆ් ලාම් රා.

- මෙය පුස්තකයෙහි හා පැහැදිලි කුර්ආනයෙහි වැකිය.
- 2. ප්‍රතික්ෂේප කළවුන් ඔවුහු (ලොවෙහි ජීවත් වූ විට) මුස්ලිම් වරුන්ව සිටින්නට තිබුනේ නොවේ දැයි ආශා කරති.
- 3. (මුහම්මද්!) ඔවුන් (කැමති දෙයක්) අනුභව කරමින් හා සතුටු විඳිමින් සිටින්නට ඔබ ඔවුන්ව අත් හරින්න. තවද ආශා කිරීම ඔවුන්ව (එලොව දිවිය) අමතක කර දමා ඇත. එහෙයින් ඔවුන් (එහි ප්‍රතිඵලය) දැන ගනු ඇත. 4. කිසිම ගම්මානයක් එයට නියමිත කාලයේ මිස අපි විනාශ නොකළෙමු. 5. කිසිම

සමූහයක් ඔවුන්ගේ නියමිත වේලාවට ඉස්සර නොවෙති. තවද ඔවුන් ප්‍රමාදද නොවේ.

6. තවද සික්රය (නම් කුර්ආනය) කවුරුන් වෙත පහළ කරනු ලැබ ඇත්තේද ඇත්තෙන්ම (එවැන්නෙක් වූ) ඔබ උන්මත්තකයෙකු වේ යැයි ඔවුහු කියති. 7. (මුහම්මද්!) ඔබ සත්‍ය වන්නයෙකු ගෙන් කෙනෙකුට සිටින්නේනම් අප වෙත මලාඉකාවරුන්ව ගෙන ආ යුතු නොවේද? (යැයිද ඔවුහු ඔබට කියති) 8. (මුහම්මද්!) අපි සත්‍යයෙන් මිස මලාඉකාවරුන් පහළ නොකරන්නෙමු. (එසේම අපගේ දඬුවම පැමිණෙන) එවිට ඔවුන් කල් දෙනු ලබන්නවුන්වද නොවනු ඇත.

9. නිශ්චය වශයෙන්ම අපිම සික්රය (නම් කුර්ආනය) පහළ කළෙමු. තවද අපිම එය ආරක්ෂා කරන්නන්වද වෙමු.

10. (මුහම්මද්!) ඔබට පෙර විසූ පුරාමිභක ගෝත්‍රිකයන් වෙතද අපි (දූතයින්ව) යැව්වෙමු.11. (එම ගෝත්‍රයේ සිටින ප්‍රතිකේෂ්ප කරන්නන් වන) ඔවුන් විසින් අපහාස කරනු ලබන්නන්ව මිස කිසිදු දූතයෙකු ඔවුන් වෙත නොගියේය. 12. මෙලෙසින් වැරදි කරුවන්ගේ හදවත්හි (එසේ අපහාස කිරීමේ ආවේග)ය අපි ඇති කරන්නෙමු. 13. ඔවුන් එය (කිසි විටෙක) විශ්වාස නොකරන්නෝමය පෙර විසූවන්ගේ සිරිත්ද (මෙසේම) ඉකුත් වී ගියේය. 14. තවද අපි ඔවුන් මත අහසින් එක් ද්වාරයක් විවෘතකර පසුව ඔවුන් නොකඩවා එහි නගිමින් සිටින ආකාරයේ (වැකි පෙත් වුවද.) 15. 'මුලා කරනු ලැබ ඇත්තේ අපගේ ඇස්ය. එපමණක් නොව අපි හුනියම් කරනු ලැබූ සමූහයක්වද වෙමු. යැයි ඔවුන් පවසනු ඇත.

16. තවද නිශ්චය වශයෙන්ම අපි අහසෙහි ග්‍රහයන් ඇතිකර එය බලන්නන්ට අලංකාර ලෙස පත් කළෙමු. 17. තවද අපි පලවා හරිනු ලැබූ සෑම සාකාන්වරුන්ගෙන්ම එය ආරක්ෂා

කළෙමු. 18. හොරෙන් අසන්නාගෙන් හැර එවිට දීප්තිමත් දූල්වෙන ගින්නක් ඔහුව ලුහු බදිනු ඇත.

19. තවද පොළොව අපි එය (පලසක් මෙන්) එලා පසුව එහි නොසෙල්වෙන කඳු සිටුවා එහි සෑම දෙයක්ම (එයට නියමිත) ප්‍රමාණය අනුව හට ගැන්නුවෙමු. 20. තවද ඔබට හා කවුරුන්ට ඔබ ආහාර සපයන්නන්ව නොසිටින්නේද ඔවුන්ටද අපි එහි ජීවනෝපායන් ඇති කළෙමු.

21. (ලොව) කිසිදු දෙයක් එහි භාණ්ඩාගාරය අප වෙත තිබී මිස නැත නමුත් සීමිත ප්‍රමාණයකින් මිස අපි එය පහළ නොකරන්නෙමු. 22. තවද අප සුළඟින් වෙලා ගත් වලාකුළු යවා පසුව අහසින් ජලය පහළ කර එ(ම ජල)ය අපි ඔබට පොවන්නෙමු. තවද එය (වලාකුළුවල) ගබඩා කරන්නන් ඔබ නොවේ.

23. තවද ප්‍රාණය දෙන්නෙද මරණයට පත් කරන්නේද අපමය. තවද අපිම (සෑම දෙයෙහිම) උරුමක්කාරයින් වෙමු. 24. තවද ඔබගෙන් පෙර විසුවන්වද නිශ්චය වශයෙන්ම අපි දන්නෙමු. තවද (ඔබගෙන්) පසුව පැමිණෙන්නන්වද නිශ්චය වශයෙන්ම අපි දන්නෙමු. 25. තවද ඔවුන්ව (අවසාන දිනයෙහි මහ්ෂර් පිටියෙහි) එක්රැස් කරන්නේ ඔබගේ රබිය. නිශ්චය වශයෙන්ම ඔහු ඥාණාන්විතයාය දන්නාය.

26. තවද (තට්ටු කළ විට) ශබ්ද පිට වන හා වෙනස් වන සුළු කළු පැහැති මැටියෙන් මිනිසාව අපි නිශ්චය වශයෙන්ම මැව්වෙමු. 27. තවද එයට පෙර අපි ජන්වරුන්ව දැඩි උෂ්ණය ඇති ගින්නෙන් මැව්වෙමු.

28. (මුහම්මද්!) ඔබගේ රබී මලාඉකාවරුන්ට 'නිශ්චය වශයෙන්ම මා (තට්ටු කළ විට) ශබ්ද පිට වන හා වෙනස් වන සුළු කළු පැහැති මැටියෙන් එක් මිනිසෙකු ව මම මවන්නට යමි.

යැයි කී මොහොත (ඔබ මෙනෙහි කරන්න). 29. පසුව 'මා ඔහුව පරිපූර්ණ කර මාගේ ජීවයෙන් මා ඔහුට පිඹී පසු ඔබ ඔහුට සිරස නැමුවන්ව වැටෙන්න. (යැයි අල්ලාහ් මලාඉකාවරුන්ට කීවේය) 30. එවිට මලාඉකාවරු සෑම කෙනෙකුම (එකවර) සිරස නැමුවෝය. 31. ඉබ්ලිස්ව හැර. ඔහු සිරස නැමුවන් සමග වීමෙන් ඉවත් වූයේය. 32. (එවිට අල්ලාහ් ඉබ්ලිස් හෙවත් සාතාන්ගෙන්) 'ඉබ්ලිස්! සිරස නැමුවන් සමග නුඹ නොවීමට නුඹට කුමක් (සිදු වූයේ)ද? යැයි ඇසුවේය. 33. (එයට සාතාන්) 'තට්ටු කළවිට) ශබ්දය ඇතිවන හා වෙනස් වන සුළු කළු මැටියෙන් ඔබ මැවූ මිනිසාට මම සිරස පහත් කරන්නෙකු නොවෙමි. යැයි කීවේය.

34. (පසුව අල්ලාහ් 'එසේ නම් නුඹ මෙයින් පිට වනු. නිශ්චය වශයෙන්ම නුඹ පලවා හරිනු ලැබුවෙකි. යැයි කීවේය. 35. තවද 'තීන්දු දිනය දක්වා නිශ්චය වශයෙන්ම නුඹ මත ශාපය ඇත. (යැයිද අල්ලාහ් කීවේය). 36. (එයට සාතාන්) 'මාගේ රබ්! ඔවුන් නැගිටවනු ලබන දිනය දක්වා මාහට කල් දෙනු මැන. යැයි කීවේය. 37. (එයට අල්ලාහ්) 'නිශ්චය වශයෙන්ම නුඹ කල් දෙනු ලැබුවන්ගෙන්ය. යැයි කීවේය. 38. '(නුඹ කල් දෙනු ලැබ ඇත්තේ) නියමිත දවසේ මොහොත දක්වාය. (යැයිද අල්ලාහ් කීවේය.

39. (එයට සාතාන්) 'මාගේ රබ්! ඔබ මාව නොමඟ යැවූ නිසා පොළොවෙහි (ඇති දෙය) මම ඔවුන්ට අලංකාර කර පෙන්වා ඔවුන් සෑම කෙනෙකුටම නොමඟ යවන්නෙමි. යැයි කීවේය. 40. 'ඔවුන් අතරින් ඔබගේ අවංක ගැත්තන් හැර (අන් සියළු දෙනාවම මම නොමඟ යවමි. යැයි සාතාන් කීවේය).

41. (මාගේ අවංක වහලුන් තෝරා ගත්) මෙයයි මා වෙත වන සෘජු මග. 42. 'මාගේ ගැත්තන් අතරින් නොමඟ ගිය වුන්ගෙන් නුඹව අනුගමනය කළවුන් මත මිස (අන් කිසිවෙකු

මත නුඹට) පාලනයක් නැත. යැයි ඔහු (අල්ලාන්) කීවේය. 43. තවද නිශ්චය වශයෙන්ම නිරය (නුඹව පිළිපදින) ඔවුන් සියළු දෙනාටම පොරොන්දු වූ ස්ථානයයි. 44. එයට ද්වාර හතක් ඇත. එම සෑම ද්වාරයක් සඳහාම ඔවුන්ගෙන් වෙන් කරන ලද කොටසක් සිටිනු ඇත.

45. නිශ්චය වශයෙන්ම බිය බැතියන් ස්වර්ගයෙහි සහ උල්පත් වල සිටිනු ඇත. 46. 'ඔබ එයට ශාන්තියෙන් හා නිර්භයව ඇතුළු වන්න. (යැයි ඔවුන්ට කියනු ලැබේ). 47. තවද (ලොවෙහි) ඔවුන්ගේ සිත්හි තිබුණු වෛරය අපි ඉවත් කළෙමු. (එවිට ඔවුන්) සහෝදරයන් ලෙස (හා ඔවුන් සතුටින්) ඇඳෙහි හාන්සි වෙමින් සිටිනු ඇත. 48. එහිදී ඔවුන්ට කිසි දුකක් ඇති නොවේ. තවද ඔවුහු එයින් පිට කරනු ලබන්නන්ද නොවෙති. 49. (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම මා සමා කරන්නා හා දයාබරයාණන් යැයි මාගේ ගැත්තන්ට ඔබ දන්වන්න. 50. තවද නිශ්චය වශයෙන්ම මාගේ හිංසනය එයම වේදනාකාරී හිංසනය (යැයිද ඔබ දන්වන්න).

51. තවද ඉබ්‍රාහිම්ගේ අමුත්තන් ගැනද ඔබ ඔවුන්ට දන්වන්න. 52. ඔවුහු ඔහු වෙත ළඟා වූ විට 'ඔබට ශාන්ති යැයි. කීවෝය. (නුපුරුදු ස්වරූපයක් දුටු) ඔහු 'නිශ්චය වශයෙන්ම අපි ඔබ ගැන බිය වන්නන් වෙමු. යැයි කීවේය. 53. (එයට) ඔවුහු 'ඔබ බිය නොවන්න. නිශ්චය වශයෙන්ම අපි නුවණැති පුතෙකු මගින් ඔබට සුඛාරංචි පවසන්නෙමු. යැයි කීවෝය. 54. (එයට) ඔහු 'මාහට මහළු විය ඇති වී තිබෙන විටද ඔබ මා හට (පුතෙකු ගැන) සුඛාරංචි පවසන්නේ? එනම් ඔබ මාහට කුමක් මගින් සුභාරංචි පවසන්නේහිද? යැයි ඔහු ඇසුවේය. 55. (එයට) ඔවුන් 'ඔබගේ රබ්ගෙන් වූ) සත්‍යය මගින් අපි ඔබට සුඛාරංචි පවසන්නෙමු. එහෙයින් ඔබ බලාපොරොත්තු සුන් වූවන්ගෙන්

(කෙනෙකු) නොවන්න. යැයි කීවෝය. 56. (පසුව) ඔහු. 'නොමග ගියවුන් මීස (අන් කිසිවෙකු) තම රබ්ගේ ආශීර්වාදයෙන් බලාපොරොත්තු සුන් වන්නේ කවුරුන්ද? යැයි කීවේය.

57. (පසුව) ඔහු '(අල්ලාහ් විසින්) යවනු ලැබුවනි! ඔබගේ පුවත කුමක්ද? යැයි ඇසුවේය. 58. (එයට) ඔවුන් නිශ්චය වශයෙන්ම අපි වැරදි කාර සමූහයා වෙත (ඔවුන්ව විනාශ කිරීම සඳහා) යවනු ලැබ ඇත්තෙමු යැයි කීවෝය. 59. '(එම සමූහයන් අතර සිටින) ලූත්ගේ නිවැසියන් හැර (අන් සියළු දෙනාම අපි විනාශ කරමු). නිශ්චය වශයෙන්ම අපි (ලූත්ගේ නිවැසියන් වන) ඔවුන් සියළු දෙනාවම ආරක්ෂා කරන්නන් වෙමු. 60. (නමුත්) ඔහුගේ බිරිඳ හැර. නිශ්චය වශයෙන්ම ඇය (පාපතරයන් සමඟ) රැඳෙන්නියක් යැයි අපි තීරණය කර ඇත්තෙමු (යැයි අල්ලාහ් කී බව ඔවුන් පැවසූහ).

61. පසුව (එම) දූතයින් ලූත්ගේ නිවැසියන් වෙත පැමිණි විට
62. 'නිශ්චය වශයෙන්ම ඔබ (මා) නොහඳුනන සමූහයකි. යැයි (ලූත් වන) ඔහු කීවේය. 63. (එයට) ඔවුන් 'නැත (ඔබගේ සමූහයේ සිටින පාපතරයන් වන) ඔවුන් කුමක් ගැන සැකයෙන් සිටියෝද එය ඔබ වෙත අපි රැගෙන ආවෙමු යැයි කීවෝය. 64. 'තවද අපි ඔබ වෙත සත්‍යයම ගෙන ආවෙමු. තවද නිශ්චය වශයෙන්ම අපි සත්‍ය වන්නයන් වන්නෙමු. 65. 'එහෙයින් ඔබ රාත්‍රියෙහි එක් කොටසකදී ඔබගේ නිවැසියන් රැගෙන යන්න. තවද ඔබ ඔවුන්ගේ පසු පසින්ම ගමන් කරන්න. ඔබගෙන් කිසිවෙකු හෝ හැරි නොබලන්න. තවද ඔබ අණ කරනු ලැබූ ස්ථානයට (කඩිනමින්) ඔබ යන්න. (යැයිද ඔවුහු කීවෝය). 66. තවද නිශ්චය වශයෙන්ම එම පිරිස මුලිනුපුටා දමනු ලැබුවන්ව උදය ලබන්නවුන් යන කරුණ අපි නියම කර එය ඔහුට දන්වූයෙමු.

67. තවද (එම මලාඉකාවරුන් නගරයට පැමිණි පුවත දැන

රුමක් කරුණයිත් සමහරෙක් පැමිණ ඇත යැයි සිතා එම) නගර වැසියෝ සතුටු වෙමින් පැමිණියෝය. 68. (එයට ලුන් වන) ඔහු 'නිශ්චය වශයෙන්ම මොවුන් මාගේ අමුත්තන්ය. එහෙයින් (ඔබගේ සම ලිංගික පාපය මගින්) මාව අවමන් නොකරන්න. යැයි කීවේය. 69. 'තවද ඔබ අල්ලාහ්ට බිය බැති වන්න. තවද ඔබ මාව නින්දවට පත් නොකරන්න (යැයිද ඔහු ඉල්ලා සිටියේය). 70. (එයට) ඔවුන් 'ලෝවැසියන් (ගැන ඔබ කතා කිරීම) මගින් අපි ඔබව වැළෙක්වුවෙමු නොවේද? යි කීවෝය. 71. (එවිට) ඔහු 'ඔබ (යමක්) කරන්නන්ව සිටින්නේ නම් මොවුන් මාගේ දියණිවරුන්ය. (ඔවුන්ව විවාහ කරගන්න) යැයි කීවේය.

72. (මුහම්මද්!) ඔබගේ ප්‍රාණය මත දිවිරා නිශ්චය වශයෙන්ම ඔවුන්ගේ (සම ලිංගික) උන්මාදයෙහි ඔවුහු මංමුලාවී සිටියෝය. 73. ඔවුන් උදය ලැබූ විට මහා හෙණ හඬක් ඔවුන්ව ග්‍රහණය කර ගත්තේය. 74. එවිට එම ගමෙහි ඉහළ කොටස පහළ කොටස බවට පත් කළෙමු. තවද පුළුස්සන ලද ගල් ඔවුන් මත වර්ෂා කළෙමු. 75. සිතා බලන්නන්ට නිශ්චය වශයෙන්ම මෙහි සාධක ඇත. 76. (මක්කා වැසියනි!) නිශ්චය වශයෙන්ම එම ගම්මානය (ඔබ ෂාම් දේශයට යන) ප්‍රධාන මාර්ගයෙහි පිහිටා ඇත. 77. විශ්වාසිකයන්ට නිශ්චය වශයෙන්ම මෙහි සාධකයක් ඇත.

78. (ඡුඅයිබ්ගේ සමුහයන් වන) අල් අයිකත් වැසියෝද නිශ්චය වශයෙන්ම අපරාධකරුවන්ව සිටියෝය. 79. එහෙයින් අපි ඔවුන්ටද දඬුවම් කළෙමු. නිශ්චය වශයෙන්ම මෙම දෙපිරිසම පැහැදිලි (දුර්)මාර්ගයේම සිටියෝය. 80. (සාලිත්ගේ සමුහය වන සමුද් නම් වන) හිජ්ර් වැසියෝ (ඔවුන් වෙත) යවනු ලැබුවන්(වූ සත්‍යයේ දූතයන්)ව අසත්‍ය කළෝය. 81. තවද අප

ඔවුන්ට අපිගේ සාධක දුන්නෙමු. එනමුත් ඔවුහු එය නොතකා හරින්නන්ව සිටියෝය. 82. තවද ඔවුහු කඳුවලින් නිවැස් භාරා (තනමින්) නිර්භියව සිටියෝය. 83. ඔවුන් උදය ලැබූ විට මහා හෙණ හඬක් ඔවුන්ව ග්‍රහණය කර ගත්තේය. 84. ඔවුහු කුමක් උපයමින් සිටියෝද එය ඔවුන්ට කිසිදු ඵලක් නොදුනි.

85. තවද අහස් හා පොලොව සහ එම දෙක අතර දේ අපි සත්‍යය මගින් මිස නොමැව්වෙමු. තවද නිශ්චය වශයෙන්ම අවසාන දිනය පැමිණෙන්නකි. (මුහම්මද්!) එහෙයින් ඔබ ඔවුන්ව නොසලකා හැර (ඔවුන්ට) අලංකාර සමාව දෙන්න. 86. නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් වන ඔහුමය මැවුම් කරුවා (සියල්ල) දන්නා.

87. තවද නිශ්චය වශයෙන්ම අපි ඔබට නැවත නැවත පාරායණය කරන (වැකි) හතක් හා විශිෂ්ඨ කුර්ආනයද දී ඇත්තෙමු. 88. (මුහම්මද්!) ඔවුන්(ගේ බොහෝ දෙනෙකුට) අපි කුමක් මගින් බුක්ති විදින්නට අත් කළෙමුද ඒ වෙත ඔබගේ දැස් යොමු කරනුද එපා. තවද ඔබ ඔවුන් වෙනුවෙන් දුක් නොවන්න. තවද ඔබ ඔබගේ (කරුණාව නම්) පියාපත විශ්වාසිතයන්ට විහිදන්න. 89. තවද 'නිශ්චය වශයෙන්ම මා පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි. යැයි (මුහම්මද්!) ඔබ පවසන්න. 90. (පෙර පහලවූ පුස්ථකයන්) වෙන් කර දැමුවන් මත අප (හිංසනය) පහළ කළා සේ (මොවුන් මතද අපි එම හිංසනය පහළ කරන්නෙමු) 91. ඔවුහු කෙබන්දන්දයන් කුර්ආනය බොහෝ කොටස් බවට පත් කළෝය. 92. ඔබගේ රබ් මත දිවිරා ඔවුන් සියල්ලන්ගෙන්ම නිශ්චය වශයෙන්ම අපි අසන්නෙමු. 93. ඔවුන් (ලොවෙහි) කරමින් සිටි දෙය පිළිබඳව (අපි අසන්නෙමු).

94. එහෙයින් ඔබ කුමක් මගින් අණ කරනු ලැබුවෙහිද එය ඔවුන්ට ඔබ දන්වන්න. තවද මුෂරික්වරුන්ව ඔබ නොසලකා

හරින්න. 95. (ඔබව) අපහාස කරන්නන්ට (දඬුවම් කිරීම සඳහා) නිශ්චය වශයෙන්ම අපිම ඔබට ප්‍රමාණවත් වන්නෙමු. 96. ඔවුහු කෙබන්දන්දයක් අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු පත් කරන්නෝය. එහෙයින් (මෙහි ප්‍රතිඵලය) ඔවුන් දූතගනු ඇත. 97. (මුහම්මද්!) ඔවුන් පවසන දේ මගින් ඔබගේ සිත හිරිහැරයට පත් වන බව නිශ්චය වශයෙන්ම අපි දන්නෙමු. 98. එහෙයින් ඔබගේ රබ්ගේ ප්‍රශංසාව මගින් (ඔහුව) ආනිශංසනය කර හිස පහත් කරන්නන්ගෙන් (කෙනෙකුව) ඔබද වන්න. 99. තවද ඔබට ස්ථීර විශ්වාසය (නම් මරණය) පැමිණෙන තෙක් ඔබගේ රබ්ව නමදින්න.

16. අන්හල්ලු - මී මැස්සා (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අල්ලාහ්ගේ අණ පැමිණ ඇත. එහෙයින් ඔබ ඉක්මන් නොවන්න. ඔහු ඉතා සුවිශුද්ධයි. තවද ඔවුන් ෂීර්ක් තබන දෙයින් ඔහු ඉතා උසස් විය. 2. 'මා හැර (අන් කිසි) දෙවියෙකු නැති හෙයින් ඔබ මටම බිය බැති වන්න. යැයි ඔබ අවවාද කරන්න. යන වහී පණිවිඩය ඔහු සිතන අය මත ඔහුගේ අණ මගින් මලාඉකාවරුන්ව ඔහු පහළ කරයි. 3. ඔහු අහස් හා පොලොව සත්‍යය මගින් මැව්වේය. ඔවුන් ෂීර්ක් තබන දෙයින් (මිදුනු) ඔහු ඉතා උසස් විය.

4. ඔහු මිනිසාව ශුක්‍රාණුවෙන් මැව්වේය. එවිටද ඔහු පැහැදිලිවම තර්ක කරන්නෙකුව සිටියි. 5. තවද ඔහු ඔටු ගව එළුවන් ඔබ වෙතුවෙන් මැව්වේය. එහි ඔබට (සීතලය) වැලැක්

වීම සහ තවත් ප්‍රයෝජන කිහිපයක් ඇත. තවද ඔබ එයින් අනුභවද කරන්නෙහිය. 6. සැන්දෑවෙහි ඔබ එය දක්කමින් එන විටද උදෑසන දක්කමින් යන විටද එහි ඔබට අලංකාරයක් ඇත.

7. තවද දැඩි අපහසුවකින් මිස ඔබ ළගා නොවන ගම්මාන වෙතද උන් ඔබගේ බර උසුලමින් යයි. ඇත්තෙන්ම ඔබගේ රබ් සානුකම්පිතයාය දයාබරයාය. 8. තවද අශ්වයින්වද කොටඵවන් හා බුරුවන්ව ඔබ එහි ගමන් කිරීමට සහ අලංකාරය සඳහා (ඔහු මැව්වේය). තවද ඔබ නොදන්නා දේවල්ද ඔහු මවන්නේය.

9. තවද සෘජු මග පැහැදිලි කිරීම අල්ලාහ් මත (ඇති වගකීමක්)ය. තවද ඒ අතර ඇද සහිත වක්වූ (වැරදි) මාර්ගද තිබේ. ඔහු සිතුවේ නම් ඔබ සියල්ලන්ටම යහ මග පෙන්වනු ඇත.

10. ඔබට බීමද ඇති ඔබ(ගේ සිවුපා සතුන් උලා කෑම සඳහා) දැක්වීමද (එමගින් වැවෙන) ගස් (කොළන්)ද ඇති ජලය අහසින් පහළ කරන්නේ ඔහුය. 11. එමගින් වැවිලි හෝගද ඔලිව් ඉදි හා මිදි සහ තවත් විවිධ පලතුරුවලින් ඔහු ඔබට (එලදව) ඇති කරන්නේය. නිශ්චය වශයෙන්ම මෙහි සිතා බලන්නන්ට සාධකයක් ඇත.

12. තවද ඔහු රූය හා දවාලද ඉරු හා සඳුද ඔබ වසඟ යට පත් කර දී ඇත්තේය. (එමෙන්ම) තරුද ඔහුගේ අණ පරිදි (ඔබ) වසඟයට පත් කරනු ලැබ ඇත. නිශ්චය වශයෙන්ම වටහා ගන්නා සමූහයාට මෙහි සාධකයක් ඇත. 13. විවිධ වර්ණවලින් තිබෙන පොලොවෙහි ඔහු මවා ඇති දෙයෙහි (ඔබට සාධක ඇත) මෙතෙහි කරන සමූහයාට නිශ්චය වශයෙන්ම මෙහි සාධක ඇත.

14. තවද අළුත් මාංශ ඔබ අනුභව කිරීම සඳහාද, ඔබ කුමක් පළඳින්නේද එවන් ආභරණ එයින් පිට කරවා ගැනීම සඳහාද

මුහුදු ඔබ වසඟයට පත් කර ඇත්තේ ඔහුය. තවද ජලය දෙබෑ කරමින් යන නෞකා ඔබ එහි දකින්නෙහිය. (මෙය) ඔහුගේ දායාදය ඔබ සොයා ගැනීම පිණිසද ඔබ කෘතඥ වනු පිණිසද වේ.

15. පෘථිවිය ඔබ වෙතින් නොසෙල්වී සිටිනු පිණිස ඔහු විශාල කඳු එහි තිරව පිහිටව්වේය. (ඔබගේ ගමන් මාර්ග) ඔබ දැන ගනු පිණිස මං හා ගංගාද (ඔහු පිහිටුවේය) 16. තවද (මං) සලකුණුද ඔහු පිහිටව්වේය තාරකා මගින් ඔවුහු සිය මග දැන ගන්නෝය.

17. කවුරුන් (මේ සියල්ල) මවන්නේද ඔහු කිසිවක් නොමවන්නෙකු මෙන් වේද? ඔබ (මෙපමණවත්) සිතා නොබලන්නෙහිද? 18. තවද ඔබ අල්ලාහ්ගේ දයාද ගණන් කළේ නම් එය ඔබට (සංඛ්‍යාවලින්) සීමා කළ නොහැකිය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාවන්නාය දයාබරයාය. 19. ඔබ වසන් කරන දෙයද ඔබ හෙළි කරන දෙයද අල්ලාහ් දන්නේය.

20. තවද අල්ලාහ් හැර ඔවුන් අමතන්නන් කිසිදු දෙයක් නොමවන අතර ඔවුන් (අල්ලාහ් විසින්) මවනු ලැබුවන්ය. 21. තවද ඔවුන් මරණයට පත් වුවත් මිස පණ ඇත්තන් නොවේ. තමන් කෙදින (පණ දී) නැගිටවනු ලැබේද යන කරුණද ඔවුහු නොදනිති. 22. ඔබගේ දෙවියා එකම දෙවියාය. එහෙයින් එලොව විශ්වාස නොකරනවුන්ගේ හදවත් (කුමන සාධක දුටුවද එය) ප්‍රතිකෂේප කරන්නක්වම තිබෙන අතර ඔවුහු උඩගු වූවන්වම සිටින්නෝය. 23. ඔවුන් වසන් කරන දෙයද හෙළි කරන දෙයද නිශ්චය වශයෙන්ම අල්ලාහ් දන්නේය යන්නෙහි කිසිදු සැකයක් නැත. නිශ්චය වශයෙන්ම ඔහු උඩගුවෙමින් සිටින්නන්ව ප්‍රිය කරන්නේ නැත.

24. 'ඔබගේ රබ් (කුර්ආනය මගින්) කුමක් පහළ කළේදැ?

යි ඔවුන්ගෙන් අසනු ලැබුවහොත් 'මෙය පැරැණිතන්ගේ මනාකල්පිත කතා, යැයි ඔවුහු කියන්නෝය. 25. එලොව දිනයෙහි මොවුන්ගේ පාපයේ පොදියද දැනුමෙන් තොරව මොවුන් කවුරුන්ව වැරැද්දුවේද ඔවුන්ගේ පාපයේ පොදියද මොවුන්ම උසුලනු පිණිස (ඔවුන්ට මෙසේ පවසන්නට සලසා ඇත.) මෙසේ ඔවුන් උසුලන දෙය ඉතා නරකය යැයි දැන ගන්න.

26. මොවුන්ට පෙර නිශ්චය වශයෙන්ම කුමන්ත්‍රණ කරමින් සිටියවුන්ගේ ගොඩනැගිල්ල අල්ලාහ් විසින් එහි අඩිතාලමින්ම මුලිනුපුටනු ලදුව එහි මුහුණත ඔවුන්ට ඉහළින් සිට ඔවුන් මත පතිත වී ඔවුන්ට නොහැරගෙන ආකාරයෙන් හිංසනය ඔවුන්ව වෙලා ගත්තේය. 27. පසුව 'ඔබ (සිටිය යැයි) තර්ක කරමින් සිටි මාගේ සමානයන් කොහිද? යි අසමින් ඔහු එලොව දිනයෙහිද ඔවුන්ව නින්දාවට පත් කරන්නේය. (එවිට) 'අද දින නින්දාව හා හිංසාව ප්‍රතිකෂේප කරන්නන් මතමය. යැයි ශෝණය දෙනු ලැබුවෝ කියන්නෝය.

28. තමුන්ට තමන්ම අපරාධ කර ගනිමින් සිටින විට සුරදුකයෝ විසින් ග්‍රහණය කර ගනු ලැබුවෝ මොවුන්ය. 'අප කිසිදු අපරාධයක් නොකළෙමු. යැයි කියමින් ඔවුන් සාමය පතනු ඇත. 'නැත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබ කරමින් සිටි දෙය (මනාව) දන්නාය. (යැයි ඔවුහු පිළිතුරු දෙනු ලබන්නෝය). 29. එහෙයින් 'සදකාලිකව එහි රැඳෙන්නන් ලෙසින් නිරයේ ද්වාරවලින් ඔබ ඇතුළු වන්න. (යැයි ඔවුන්ට කියනු ලැබේ). එහෙයින් උඩගු වෙමන් සිටි මොවුන්ගේ රැඳුම්පල ඉතා නරකය.

30. තවද 'ඔබගේ රබ් (කුර්ආනය මගින්) කුමක් පහළ කළේද? යි බියබැතියන්ගෙන් අසනු ලැබේ. (එයට) ඔවුහු යහපතම (ඔහු පහළ කළේ)ය. යැයි කියන්නෝය. මෙලොවෙහි

අලංකාර දේ කළවුන්ට (මෙලොවෙහිද) අලංකාර කුලිය ඇත. (ඔවුන්ගේ) එලොව නිවහනද අති විශිෂ්ඨ වනු ඇත. තවද බියබැති යන්ගේ නිවහන නිශ්චය වශයෙන්ම යහපත්ම විය.

31. (එය) සදකාලික ස්වර්ගයන්ය. ඔවුන්ට කැමති දෙය එහි ඇත්තාවූද එයට පහළින් ගංගා ගලා බසිමින් තිබෙන්නා වූද එයට ඔවුහු ඇතුළේ වන්නෝය. බියබැතියන්ට අල්ලාහ් කුලී දෙන්නේ මෙලෙසිනි. 32. පවිත්‍ර අයවචනව සිටින විට කවුරුන්ව මලාඉකාවරුන් අත් කර ගත්තේද ඔවුන්ට (මලාඉකාවරුන් වන) ඔවුහු 'ඔබට ශාන්තිය ඇති වේවා. ඔබ (ලොව) කරමින් සිටි (යහ) ක්‍රියා නිසා ස්වර්ගයට ඇතුළේ වන්න. යැයි කියති.

33. (ප්‍රතිකෂේප කරන්නෝ) ඔවුන් වෙත (හිංසනයේ) සුරදූතයන් පැමිණීම හෝ ඔබගේ රබ්ගේ අණ පැමිණීම මිස (අනෙකක්) බලාපොරොත්තු වෙමින් සිටින්නෝද? මොවුන්ට පෙර විසුවන්ද මෙලෙසින්ම (අපරාධ) කරමින් සිටියේය. අල්ලාහ් ඔවුන්ට අපරාධ නොකළේය. එනමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කරන්නන්ව සිටියෝය. 34. එහෙයින් ඔවුන් කරමින් සිටි පාප ක්‍රියා ඔවුන් වෙතම පැමිණි අතර කුමක් ඔවුන් සරදම් කරමින් සිටියේද එය ඔවුන් වටලා ගත්තේය.

35. 'අල්ලාහ් සිතා තිබුනහොත් අපිද අපගේ පියවරුන්ද ඔහුව හැර අන් කිසිවක් නොනැමද සිටින්නෙමු හා ඔහුගේ අණ නොමැතිව කිසිවක් තහනම්ද නොකර ගෙන සිටින්නෙමු. යැයි ඡීර්ක් කළහු කියන්නෝය. මොවුන්ට පෙර විසුවන්ද මෙලෙසින්ම (ප්‍රකාශ) කරමින් සිටියේය. (සිය) දූත මෙහෙය පැහැදිලිව ඉටු කිරීම මිස (අන් වගකීමක්) අපගේ දූතයන්ට තිබේද?

36. 'අල්ලාහ්වම නැමද තාගුන් (නම් වන දුෂ්ට සාතාන්) වෙතින් ඉවත්වන්න. (යැයි සිය සමූහයා අමතා උපදෙස් කරන)

එක් දූතයෙකු සෑම සමූහයකින්ම තීර වශයෙන්ම අප එවා ඇත්තෙමු. අල්ලාහ් සෘජු මග පෙන්වුවන්ද ඔවුහු අතර සිටිති. කවුරුත් වෙත වැරදි මග නියම කරනු ලැබුවෝද ඔවුන් අතර සිටිති. එහෙයින් ඔබ පොලොවෙහි සැරිසරා (සත්‍ය දූතයන්) අසත්‍ය කළවුන්ගේ අවසානය කෙසේ වූයේ දැයි (සොයා) බලන්න. 37. (මුහම්මද්!) ඔවුන් සෘජු මග ලැබීම විෂයයෙහි ඔබ කෙතරම් තත්භා කළද නිශ්චය වශයෙන්ම අල්ලාහ් මග වරදවුවාව ඔහු සෘජු මග පත් කරන්නේ නැත (තවද) ඔවුන්ට උදව් කරන්නන්ද (කිසිවෙක්) නැත.

38. (මුහම්මද්!) මරණයට පත් වූවන් (නැවත) නැගිටවනු නොලබන්නේය යැයි අල්ලාහ් මත ඉතා ස්ථීරවූ දිවුරුමකින් දිවුරන්නේය (නමුත් කරුණු) එසේ නොව එය ඔහු මත වූ සත්‍ය පොරොන්දුවක් නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් (මෙය) නොදනිති. 39. (ලොව ජීවත්වන විට ඔවුහු) කුමක පටහැනි වෙමින් සිටියෝද එය ඔවුන්ට පැහැදිලි කිරීමටද ප්‍රතික්ෂේප කරන්නන්ගේ නිශ්චය වශයෙන්ම මුසාවාදීන්වම සිටියෝය යන කරුණ (සියල්ලෝම) දැනගනු පිණිසද (අල්ලාහ් ඔවුන්ව තීරු දිනයෙහි නැගිටවනු ඇත). 40. යම් කිසිවක් (මැවීමට) අප පැතුවහොත් අප එයට කියනුයේ 'වනු. යැයි කීම පමණි. එය එසැනින් (එසේ) වනු ඇත.

41. (සතුරන් විසින්) අපරාධ කරනු ලැබීමෙන් පසුව අල්ලාහ් වෙනුවෙන් (සිය ගම අත් හැර) සංක්‍රමණය කළ එවැන්නන්ව අපි නිශ්චය වශයෙන්ම ලොව සුන්දරම තැනෙහි පදිංචි කරවන්නෙමු. ඔවුන් දැන ගන්නේ නම් එලොව ඔවුන්ට ලැබෙන කුලිය (මේ සියල්ලටත්) වඩා විශාලය. 42. මොවුන් කෙබන්දන්ද යත් (ලොව ඔවුන්ට ඇති වූ කම්කටොළ) ඉවසා සිය රබ් වෙත පූර්ණ විශ්වාසය තැබුවන්ය.

43. (මුහම්මද්!) තවද ඔබට පෙර ඔවුන් වෙත අප 'වහී. පණිවිඩ පහළ කළාවූ පුරුෂයන් හැර (මලාඉකා වරැන්ව) අප දූතයන් ලෙසින් නොඑවූ හෙයින් ඔබ ඔවුන් ගැන නොදන්නවුන් නම් දන්නවුන්ගෙන් අසා (දැන) ගන්න. 44. (එම දූතයන්ට) අප පැහැදිලි සාධක හා ආගම් දී එවූවෙමු. (මුහම්මද්!) ජනයාට ඔවුන් වෙත පහළ කරන ලද දෙය ඔවුන්ට පැහැදිලි කිරීමටද ඔවුන් සිතා බලන්නන් විය හැකිය හෙයින්ද ඔබට අපි මෙම සිහිපත් කිරීම පහළ කළෙමු.

45. නපුර (සඳහා) කුමන්ත්‍රණය කරන්නන් අල්ලාහ් පොළොව මගින් ඔවුන්ව ගිල ගන්නට සලස්වනු ඇත, යයිද ඔවුහු නොදනුවත් ආකාරයෙන් ඔවුන් කරා හිංසනය පැමිණෙනු ඇත යන්නෙහි නිර්භියව සිටින්නෝද? 46. නැතිනම් ඔවුන්(ගේ දුෂ්ට කාර්යන්හි) යෙදී සිටින විටම ඔවුන්ව ඔහු ග්‍රහණය කර ගනු ඇත යන්නෙහි (ඔවුහු නිර්භියව සිටින්නෝද?) ඔවුහු (අල්ලාහ්ව) නොහැකියාවට පත් කරන්නට සමත් වූවන් නොවෙති. 47. (එසේත්) නැතිනම් (තමන්ව යම් හිංසනයක් ග්‍රහණය කර ගනු ඇතිදෝය යන) බිය මගින්ම ඔවුන්ව ග්‍රහණය කර ගනු ඇත යයි (ඔවුහු නිර්භියව සිටින්නෝද?) ඔබගේ රබ් සානුකම්පිතයාය දයාබරයාය.

48. අල්ලාහ් මැවූ සියළුම දෙය එහි සෙවනැලි පහත්ව තිබෙන විට අල්ලාහ් වෙනුවෙන් සිරස පහත් කරමින් දකුණට හා වම්ට නැඹුරු වන්නේය යැයි ඔවුන් නුදුටුවෝද? 49. ජීවිත්ගෙන් අහසෙහි හා පොළොවෙහි සිටින්නෝද සුරදූතයෝද උඩගු නොවී අල්ලාහ්ට සිරස පහත් කරති. 50. ඔවුහු තමන්ට ඉහළින් සිටින රබ්හට බිය වෙමින් තමුන්ට අණ කරනු ලබන දෙය (එලෙසින්ම ඉටු) කරති. (සජ්ද 3)

51. තවද දෙවියන් දෙදෙනෙකු නොගන්න. යැයි අල්ලාහ්

පවසන්නේය. නිශ්චය වශයෙන්ම ඔහු එකම දෙවියෙකි. එහෙයින් මටම බිය වන්න. (යැයිද ඔහු පවසන්නේය). 52. තවද අහස්හි ඇති දෙය හා පොළොවෙහි ඇති දෙය ඔහුටමය. තවද ධර්මයද නිරන්තරයෙන් ඔහුටම හිමිය. (එනමුත්) ඔබ ඔහු නොවන්නෙකුටද බිය වනුයේ?

53. දයාද අතරින් ඔබ වෙත තිබෙන දෙය අල්ලාහ් වෙතින්මය. (එපමණක් නොව) පසුව ඔබව යම් ගැහැටක් ස්පර්ශ කළහොත් (එවිට එයින් ගලවන මෙන් ඔබ) ඔහුටම කන්නලව් කරන්නෙහිය. 54. පසුව ඔබ වෙතින් එම ගැහැට ඔහු ඉවත් කළහොත් එවිට ඔබගෙන් කොටසක් සිය රබ්හටම ෂීර්ක් කරති. 55. අප ඔවුන්ට දුන් දෙයින්(ම) ඔවුහු ප්‍රතිකෂේප කිරීමට ෂීර්ක් කරති. (මෙලොව ඔබ) මද කලක් සැප විඳින්න. පසුව ඔබ (සත්‍යය) දැන ගනු ඇත. 56. තවද අප ඔවුන්ට දුන් දෙයින් කොටසක් ඔවුහු නොදන්නා දේ සඳහා නතු කරති. අල්ලාහ් මත දිවුරා ඔබ ගොතමින් සිටි දෙය ගැන නිශ්චය වශයෙන්ම ඔබ එලොවෙහි අසනු ලබන්නෙහිය.

57. තවද ඔවුහු අල්ලාහ්ට ගැහැණු දරුවන් නතු කරති. ඔහු ඉතා සුවිශුද්ධය. ඔවුහු ඔවුන්ට කැමති දෙය නතු කර ගනිති. 58. තවද ඔවුන්ගෙන් කෙනෙකුට ගැහැණු දරුවෙකු මගින් සුබාරංචි කියනු ලැබූ විට (සිය) කෝපය ගිල දැමුවෙකු ව ඔහු සිටින අතර ඔහුගේ මුහුණ කළු පැහැ ගැන්වී යයි. 59. ඔහු කුමක් මගින් සුබාරංචි පවසනු ලැබුවේද එහි නපුරෙහි නින්දව සහිතව එය තබා ගන්නේද නැතිනම් එය (පණ පිටින්ම) වලලා දමන්නේද යැයි සිතමින් (ලැජ්ජාව නිසා සිය සමූහයා වෙතින්) ඇත් වන්නේය. ඔවුන්ගේ (එම) තීරණය ඉතා නරකය යැයි දැන ගන්න. 60. (මෙවැනි) නරක වර්ණනය අවසාන දිනය විශ්වාස නොකරන්නන්ට හිමිය. තවද අල්ලාහ්ට ඉතා උසස් වර්ණනයන් අයත්ය. තවද ඔහු අභිබවන්නාය ශෝභාන්විතයාය.

61. තවද අල්ලාන් මිනිසුන්ව ඔවුන්ගේ අපරාධයට (එසැනින්ම) ග්‍රහණය කළේ නම් එහි බඩ ගාන කිසිදු දෙයක් ඔහු අත් හරිනු නැත. නමුත් ඔහු ඔවුන්ව නිශ්චිත කාල සීමාවක් දක්වා ප්‍රමාද කරන්නේය. එහෙයින් ඔවුන්ගේ හෝරාව පැමිණියේ නම් ඔවුන් මදක් හෝ ප්‍රමාද වන්නේ නැත. ඉස්සර වන්නේද නැත.

62. තවද ඔවුන් අප්‍රිය කරන දෙය අල්ලාන්ට ඔවුහු නතු කරන්නෝය. නිශ්චය වශයෙන්ම ඔවුන්ට අලංකාර (කුලිය) තිබේ යැයි ඔවුන්ගේ දිව අසත්‍යය වර්ණනා කරන්නේය. නිශ්චය වශයෙන්ම මොවුන්ට නිරයේ ගින්න ඇත යන කරුණෙහි හා නිශ්චය වශයෙන්ම මොවුන් (නිරයට) පළමුවෙන්ම ඇතුළු කරනු ලබන්නන්ය යන කරුණෙහි සැකයක් නැත.

63. (මුහම්මද්!) අල්ලාන් මත දිවුරා ඔබට ප්‍රථමයෙන් (අත්) සමූහයන් වෙතද අපි (දූතයන්) නිශ්චය වශයෙන්ම යැවුවෙමු. එවිට සාතාන් ඔවුන්ගේ ක්‍රියාව ඔවුන්ට අලංකාර කර පෙන්වූයේය එහෙයින් අද දින ඔහු මොවුන්ගේ මිතුරාය. තවද ඔවුන්ට වේදනාකාරී හිංසනයද ඇත. 64. තවද ඔවුන් මතහේද ඇති කර ගෙන තිබෙන දෙය ඔබ ඔවුන්ට පැහැදිලි කිරීම සඳහාද විශ්වාස කරන සමූහයාට යහ මග පෙන්වීමක් ලෙස හා දයාවක් ලෙසින් මිස අපි ඔබ මත මෙම පුස්තකය පහළ නොකළෙමු.

65. තවද අල්ලාන් පොළොව මරණයට පත් වීමෙන් පසුව අහසින් ජලය පහළ කර එමගින් එයට (නැවත) ප්‍රාණය දෙන්නේය. නිශ්චය වශයෙන්ම මෙහි (සත්‍යයට) සවන් දෙන්නන්ට සාධකයක් ඇත.

66. තවද නිශ්චය වශයෙන්ම (ඔටු ගව එළ යනාදී) සිවුපාවුන්ගේ ගත යුත්තක් ඇත. උන්ගේ කුසෙහි ඇති මළ හා රුධිරය අතරින් පානය කරන්නන්ට ප්‍රණීත පිරිසිදු කිරි අප (පිට

කර) ඔබට පොවන්නෙමු. 67. ඉදි හා මිදි ඵලවලින් ඔබ බීමද, ප්‍රණීත ආහාරද ලබා ගන්නෙහිය. වටහා ගන්නා සමූහයාට මෙහිද සාධක ඇත.

68. තවද, 'කඳුවල හා ගස්වලද (මී) වද සාදා ගනු. යයි ඔබගේ රබි මී මැස්සාට (වහි මගින්) දැන්වූයේය. 69. 'පසුව සියළුම පළතුරුවලින් අනුභව කර නුඹගේ රබි ලිහිල් කර දුන් මං අනුගමනය කරමින් යනු. (යයිද ඔහු දැන්වූයේය). මිනිසුන්ට සුවය ගෙන දෙන විවිධ වර්ණවලින් යුත් බීමක් උන්ගේ උදරය තුලින් නික්මෙන්නේය. නිශ්චය වශයෙන්ම මෙහිද කල්පනා කර බලන සමූහයාට සාධකයක් ඇත.

70. තවද ඔබ මැවුවේ අල්ලාන්ය. පසුව ඔබ මරණයට පත් කරන්නේය. (කුඩා බිළිඳෙකු මෙන්) නැවත කිසිදු දැනුමක් නොමැති මහළු වියට පත් කරනු ලබන්නෝද ඔබ අතර වෙති. නිශ්චය වශයෙන්ම අල්ලාන් (සියල්ල දන්නා) සර්වඥයාය (ඕනෑම දෙයක් කිරීමට) බලය ඇත්තාය.

71. තවද ඔබගෙන් ඇතමෙකු වත් ඇතැමෙකුට වඩා සම්පතෙන් අල්ලාන් උසස් කර ඇත්තේය. එලෙස උසස් කරනු ලැබුවත් ඔවුන්ගේ සුරත් හිමි කරගත්තවුන්ට එම සම්පතින් දෙන්නන්ව නැත. (නමුත්) ඔවුන්ද එහි (ඔවුන්ට) සමාන වූවන්මය. ඔවුන් ප්‍රතිකෂේප කරනුයේ අල්ලාන්ගේ දයාදයද?

72. තවද අල්ලාන් ඔබ අතරින්ම ඔබට යුගල් ඇති කර ඔබගේ යුගලෙන් ඔබට පිරිමි දරුවන්වද මුනුබුරන්වද පත් කර දුන්නේය. තවද හොඳ දෙයින් ඔහු ඔබට ආහාර දෙන්නේය. ඔවුන් නිෂ්ඵල දෙය විශ්වාස කර අල්ලාන්ගේ දයාදයද නොතකා හරිනුයේ? 73. තවද අල්ලාන් හැර ඔවුන්ට අහසින් හෝ පොළොවෙන් කිසිදු ආහාරයක් හිමි කර නොදෙන හා (එයට) හැකියාවද නොමැති දෙය ඔවුහු වදින්නෝය. 74. එහෙයින් ඔබ

අල්ලාහ්ට උදහරණ නොකියන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් දන්නේය. ඔබ නොදන්නෙහුය.

75. කිසිවක් මත බලය නොමැති හා (අන් කෙනෙකුට) හිමි වන එක් වහලෙකුට හා අපගෙන් අලංකාර සම්පත අප ඔහුට දයාද කළා වූ හා එයින් රහසින් හා ප්‍රසිද්ධියේ වියදම් කරන්නාව නිදසුන් ලෙසින් අල්ලාහ් දක්වන්නේය. මොවුහු සම වන්නෝද? ප්‍රශංසාව අල්ලාහ්ටමය. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මෙය නොදනිති.

76. තවද (තවත්) මිනිසුන් දෙදෙනෙකුට අල්ලාහ් උදහරණ ලෙසින් පවසන්නේය. ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු ගොඵය ඔහු කිසිවක් මත බලය නැත්තෙකුය. තවද ඔහු තමාගේ ස්වාමියාට බරක්ව සිටින්නේය. (ස්වාමියා වන) ඔහු මොහුව කොහි යැවුවද කිසිදු යහපතක් ඔහු නොගෙනෙන්නේය. මොහු හා කවුරුත් යහමගෙහි සිට (අනුන්ටද) යුක්තියට අණ කරන ඔවුන් සම වේද?

77. අහස්හි හා පොළොවෙහි සැරවුනු දෙය (හිමි) අල්ලාහ්ටමය. තවද අවසාන දිනයෙහි කරන ඇස් පිලි ගැසීම හෝ එයටත් වඩා සම්පව මිස නැත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සෑම දෙයක් මතම බලය ඇත්තාය.

78. තවද අල්ලාහ් ඔබගේ මව්වරුන්ගේ කුසෙන් ඔබ කිසිවක් නොදන්නන් ලෙසින් ඔබව පිට කළේය. තවද ඔබ කෘතඥ වන්නන් විය හැකිය බැවින් අපි ඔබට සවනද දසුනද හෘදයද දයාද කළෙමු. 79. අහස් තලයෙහි (අල්ලාහ්ගේ අණසකට) යටපත් වූවන් ලෙසින් සිටින පක්ෂීන් දෙස ඔවුහු නොබැලූවෝද? උන්ව අල්ලාහ් හැර අන් කිසිවෙකු (බිම පතිත වන්නට නොදී එහි) රඳවා නොගනියි. විශ්වාස කරන සමූහයාට මෙහි සාධක ඇත. 80. තවද අල්ලාහ් ඔබගේ නිවෙස් ඔබට සැනසුම

දෙන ස්ථාන බවට පත් කර දී ඔබ ගමන් ගන්නා දිනයෙහිද ඔබ නැවතී සිටින දිනයෙහිද පහසුවෙන් එය භාවිත කරන ආකාරයෙන් (ඔටු ගව එළි යනාදී) සිව්පාවුන්ගේ සම්වලින් ඔබට ඔහු (කුඩාරම් වැනි) නිවෙස්ද ඇති කර දී ඇත. ඒ අතර උණුසුම ගෙන දෙන බැටළුවන්ගේ ලොම්ද ඔටුවන්ගේ ලොම්ද සුදු එළුවන්ගේ ලොම්ද යනාදියෙන් වස්ත්‍රද නිශ්චිත කාලයක් දක්වා සැපපහසුවද ඇති කර දී ඇත.

81. අල්ලාන් තමා මවා ඇති දෙයින් ඔබට සෙවන (දෙන්නාවූ දෙය) ඇති කර කඳුවල ඔබට (රැඳුම්පළවල් ලෙසින්) ගුහාද ඇති කර උෂ්ණයෙන් ඔබ රැක ගන්නා වස්ත්‍රද සංග්‍රාමයෙහි ඔබට ආරක්‍ෂාව කර දෙන්නාවූ (ලෝහමය) පැළඳුම්ද ඔහු ඇති කර ඇත්තේය. ඔබ මුළුමනින්ම යටහත්වනු පිණිස ඔහුගේ දායාද මෙසේ ඔහු සම්පූර්ණ කර ඇත්තේය. 82. එහෙයින් (මුහම්මද්!) ඔවුන් ඔබට පිටුපැවොත් (එය ගැන ඔබ සංවේගයට පත් නොවන්න. මන්ද යත්) ඔබ මත (වගකීම ලෙසින්) ඇත්තේ (සත්‍යයේ පණිවිඩය ඔවුන්ට) පැහැදිලිව සැල කිරීම(පමණ)ය. 83. අල්ලාන්ගේ (මෙම) දායාද ඔවුහු මනාව දැන පසුව එය නොතකා හරින්නෝය. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රතිකේෂ්ප කරන්නන්ම වන්නෝය.

84. තවද සෑම සමූහයකින්ම සාක්‍ෂි දරන්නෙකු ව අප නැගිටවන දිනය (මුහම්මද් ඔබ සිහිපත් කරන්න) ප්‍රතිකේෂ්ප කළවුන්ට (නිදහසට කරුණු ගෙන හැර පෑමට) අවකාශ දෙනු නොලැබෙන අතර ඔවුහු (එසේ කරන මෙන්) හිරිහැරද කරනු නොලබති. 85. තවද අපරාධ කළ එවැන්නන් හිංසනය දුටු විට (එයින් මුදන මෙන් කන්නලව් කළද) එය මදකුදු ලිහිල් කරනු හෝ ඔවුහු අවකාශ දෙනු හෝ නොලබති.

86. (අල්ලාන්ට අන් දෙය) හවුල් කරමින් සිටියවුන් තමන්

හවුල් කළ දේ දුටු විට (අල්ලාන් අමතා) 'අපගේ රබ්! ඔබ (අත්) හැර අප අමතමින් සිටි අපගේ හවුල්කරුවන් මොවුන්ය. යැයි පවසන්නේය. එවිට (එම හවුල්කරුවන් වන) ඔවුන් 'නිශ්චය වශයෙන්ම ඔබ මුසාවාදීන්ය. යන ප්‍රකාශය ඔවුන් වෙත දමයි. 87. තවද (එදින) ඔවුන් අල්ලාන්ට යටහත් වීම ගෙන හැර පාන අතර පසුව මොවුන් ගොතමින් සිටි දෙය ඔවුන් වෙතින් අතුරුදහන් වන්නේය. 88. ප්‍රතිකෂේප කර අල්ලාන්ගේ මාර්ගයෙන් (මිනිසුන්) වළක්වමින් සිටියවුන්හට ඔවුන් කලබල කරමින් සිටි නිසා ඔවුන්ට හිංසනය මත හිංසනය අපි වැඩි කරන්නෙමු.

89. තවද (මුහම්මද්!) සෑම සමූහයකින්ම ඔවුන් වෙත එක් සාක්ෂි දරන්නනෙකු ව ඔවුන් අතරින්ම අප නැගිටවන එම දිනයෙහි ඔබවද ඔවුන් මත සාක්ෂි දරන්නෙකු ලෙසින් අප ගෙනෙන්නෙමු. තවද සෑම කරුණක් සඳහාම පැහැදිලි කිරීමක් ලෙසින්ද සාජු මග පෙන්වීමක් ලෙසින්ද ආශීර්වාදයක් ලෙසින්ද මුස්ලිම් වරුන්ට සුබාරංචියක් ලෙසින්ද මෙම පුස්තකය ඔබ මත අපි පහළ කර ඇත්තෙමු.

90. (විශ්වාසිතයින්!) යුක්තිය ඉටු කරන මෙන්ද, යහපත කරන මෙන් හා ශෝකීන්ට (දන්) දෙන මෙන්ද නිශ්චය වශයෙන්ම අල්ලාන් ඔබට අණ කර නිර්ලජ්ජී හා තහනම් කරන ලද දෙයින් සහ සීමාව ඉක්මවීමෙන්ද (ඔබව) ඔහු වළක්වන්නේය. ඔබ සිතා බලනු පිණිස ඔහු ඔබට (මෙසේ) උපදෙස් කරන්නේය.

91. තවද ඔබ අතර ගිවිසුම් ඇති කර ගතහොත් අල්ලාන්ගේ (නාමයෙන් කර ගන්නා ලද එම) ගිවිසුම් ඉටු කරන්න. සත්‍යය ස්ථිර වී තිබෙන විට හා (එය සඳහා) ඔබ මත අල්ලාන්ව භාරකරු ලෙසින් ඔබ පත් කර තිබෙන විට එය සිදු නොදමන්න. නිශ්චය වශයෙන්ම අල්ලාන් ඔබ කරන දෙය ගැන මනාව දන්නාය.

92. තමා ශක්තිමත්ව විසූ පසු ඇය විසූ දෙය (ඇයම) කැබලි කර දැමූ කත ලෙසින් ඔබද නොවන්න. එක් පිරිසක් තවත් පිරිසකට වඩා සංඛ්‍යාවෙන් වැඩියෙන් සිටිතිය යන හේතුව නිසා ඔබගේ ගිවිසුම් මූලා කර එයට ඔබ වංචා කරන්නෙහිය. අල්ලාහ් ඔබව පරීක්ෂා කරන්නේ මෙ(වැනි දෙ)යින්මය. තවද කුමක් පිලිබද ඔබ පටහැනි වෙමින් සිටියේද එය (එලොව) කියාමක් දිනයෙහි අල්ලාහ් ඔබට පැහැදිලි කරනු ඇත.

93. තවද අල්ලාහ් සිතා තිබුනහොත් ඔබ සියල්ල එකම සමූහයා බවට පත් කරන නමුත් ඔහු සිතන්නන්ව ඔහු වැරදි මාර්ගයේම අත් හැර දමන්නේය. තවද ඔහු සිතන්නන්ව සෘජු මාර්ගයේ ගමන් කරවන්නේය. නිශ්චය වශයෙන්ම ඔබ කරමින් සිටි දෙය ගැන ඔබ අසනු ලබන්නෙහිය.

94. ඔබ අතර ඔබගේ දිවුරුම් වංචා බවට පත් කර නොගන්න. (එසේ කළහොත් එය) ස්ථිර වූ පසු ගිලිහෙන්නේය. එමෙන්ම අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්) වැළැක්වූ හෙයින් (මෙලොව දැඩි) හිරිහැරයක් ඔබ අත් විඳින්නෙහිය. (එලොවෙහිද) ඔබට දවැන්ත හිංසනයක් තිබේ. 95. අල්ලාහ්ගේ පොරොන්දුව වෙනුවට ඔබ සුළු මුදලක් ලබා නොගන්න. ඔබ දන්නවුන් නම් අල්ලාහ් වෙත ඇති දෙය මය වඩාත් හොඳ වනුයේ.

96. ඔබ වෙත ඇති සියල්ල නිම වන්නේය (නමුත්) අල්ලාහ් වෙත ඇති දෙය ස්ථිරව(තිබේ)න්නේය. නිශ්චය වශයෙන්ම ඉවසා සිටියවුන්හට ඔවුන්ගේ කුලිය ඔවුන් කරමින් සිටි දේ අතුරින් ඉතාම අලංකාර දෙයින් දෙන්නෙමු. 97. පුරුෂයෙකු හෝ ස්ත්‍රියක (වේවා ඔවුන්) විශ්වාසිතයින්ව සිටින විට කවුරුන් යහකුරියා කරන්නේද නිශ්චය වශයෙන්ම අපි ඔවුන්ව යහපත් දිවියක ජීවත් කරවන්නෙමු. නිශ්චය වශයෙන්ම ඔවුන්ගේ කුලිය ඔවුන් කරමින් සිටි දේ අතුරින් ඉතාම අලංකාර දෙයින් දෙන්නෙමු.

98. (මුහම්මද්!) ඔබ කුර්ආනය පාරායණය කරන්නට පටන් ගතහොත් පළවා හරිනු ලැබූ සාතාන්ගෙන් රැක ගන්නා මෙන් අල්ලාහ්වෙතින් රැකවල් පතන්න. 99. විශ්වාස කර (තම) කාරියන් සිය රබ් වෙත භාර කළ එවැන්නන් මත නිශ්චය වශයෙන්ම (සාතාන් වන) ඔහුට කිසිදු බලයක් නොමැත. 100. නිශ්චය වශයෙන්ම ඔහුගේ බලය ඇත්තේ ඔහුව සගයෙකුව ගත්තවුන් මත හා ඔහු නිසා ෂිර්ක් තබන්නවුන්ව සිටින්නන් මතමය.

101. තවද (මුහම්මද්!) එක් වැකියක් තවත් වැකියක තැනට අප මාරු කළහොත් - තමා පහළ කරන දෙය පිලිබඳ අල්ලාහ් මනාව දන්නේය. නිශ්චය වශයෙන්ම ඔබ (බොරු) ගොතන්නෙකි. යැයි ඔවුහු පවසන්නෝය. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් (සත්‍යය කුමක්දැයි) නොදනිති. 102. (මුහම්මද්!) 'විශ්වාසිතයන් ස්ථිර කරනු පිණිසද මුස්ලිම්වරුන්ට සෘජු මගක් හා සුබාරංචියක්ද වනු පිණිසද සත්‍යය මගින් සිය රබ් වෙතින් 'රුහුල් කුද්ස්. (නම්වන අග්‍ර සුරදුකයා වන ජබ්රීල්) මෙය පහළ කළේය. යැයි ඔබ කියන්න.

103. 'ඔහුට උගන්වන්නේ එක් මිනිසෙකි, යැයි ඔවුන් කියන බව නිශ්චය වශයෙන්ම අපි දනිමු. කවුරුන්ව ඔවුහු ගොතා කියන්නෝද ඔහුගේ බස අප්මී (එනම් අරාබි නොවන බසක්) වන අතර මෙ(ම පුස්තක)ය පැහැදිලි අරාබි බස වේ. 104. අල්ලාහ්ගේ වැකි නිශ්චය වශයෙන්ම විශ්වාස නොකළ එවැන්නන්ව අල්ලාහ් සෘජු මගෙහි ගමන් කරවන්නේ නැත. ඔවුන්ට වේදනාකාරී හිංසනද ඇත. 105. නිශ්චය වශයෙන්ම අසත්‍යය ගොතන්නේ අල්ලාහ්ගේ වැකි විශ්වාස නොකරනවුන්මය. තවද මුසාවාදීන් වනුයේද ඔවුන්මය.

106. කවුරුන්ගේ හදවත විශ්වාසය මගින් සැහීමට පත්

වී තිබෙන විට (එය අත් හරින මෙන්) බල කරනු ලබන්නේද ඔහු හැර කවුරුත් විශ්වාස කළ පසු අල්ලාහ්ව ප්‍රතිකෂේප කර සිය සිත ප්‍රතිකෂේපය මගින් පුළුල් කර ගන්නේද ඔහු කෙරෙහි අල්ලාහ් වෙතින් වන උදහස ඇත්තේය ඔවුන්ට අති දූවැන්න හිංසනයද තිබේ. 107. එය නිශ්චය වශයෙන්ම එලොව(ජීවිතය)ට වඩා මෙලොව ජීවිතය ප්‍රිය කරන්නේය (යන හේතුව නිසා) හා නිශ්චය වශයෙන්ම අල්ලාහ් ප්‍රතිකෂේප කරන මෙවැනි සමූහයා සෘජු මාර්ගයෙහි යවන්නේ නැත යන හේතුව නිසාය. 108. හදවත් මතද, සවන මත හා දසුන මත අල්ලාහ් මුද්‍රා තබා ඇත්තවුන් මෙවැන්නන්ය. තවද (සත්‍යය සොයා බැලීම) අනවදානයෙන් සිටින්නන්ද මොවුන්මය. 109. එලොවෙහි අලාභ ලැබුවන්ද නිශ්චය වශයෙන්ම මොවුන්මය යන්නෙහිද කිසිදු සැකයක් නැත.

110. ඉක්බිති පරීක්ෂණවලට ලක් කරනු ලැබීමෙන් පසුව (සිය නිවෙස්වලින් පිටමං වී) සංක්‍රමණය කර පසුව කැපකිරීම් කර ඉවසා සිටි එවැන්නන් වෙනුවෙන්ම නිශ්චය වශයෙන්ම (මුහම්මද්!) ඔබගේ රබ් සිටින්නේය. නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් එයින් පසුවද සමාවන්නාය දයාබරයාය. 111. සෑම කෙනෙකුම තමා ගැන කන්නලව් කරමින් පැමිණෙන දිනයෙහි (ඒ) සෑම කෙනෙකුටම ඔවුන් කළ දෙයට හිමි කුලිය පූර්ණ අන්දමින් දෙනු ලබන අතර ඔවුහු අපරාධ කරනු නොලබති.

112. තවද අල්ලාහ් එක් නගරයක් උදාහරණයක් ලෙස පවසන්නේය එය නිර්භයව හා සන්සුන්ව තිබුණි. එහි ආහාරය සෑම ස්ථානයෙකින්ම එයට ඕනෑ තරම් එ(ම නගරය) කරා පැමිණෙමින් තිබුණි. පසුව අල්ලාහ්ගේ දයාදයට එය අකෘතඥ විය. එහෙයින් ඔවුන් කරමින් සිටි දෙය නිසා අල්ලාහ් කුසගින්නෙහි හා බියෙහි වස්ත්‍රය එයට රස වින්දවූයේය.

113. තවද ඔවුන් වෙත ඔවුන්ගෙන්ම එක් දූතයෙකු නිශ්චය වශයෙන්ම පැමිණියේය. පසුව ඔවුන් ඔහුව අසත්‍ය කළෝය. එහෙයින් ඔවුන් අපරාධකරුවන්ව සිටින විට හිංසනය ඔවුන්ව ග්‍රහණය කළේය.

114. එහෙයින් අල්ලාහ් ඔබට දුන් දෙයින් හොඳ හා අනුමත දෙය අනුභව කර ඔබ ඔහුවම නමදින්නන්ව සිටින්නේ නම් අල්ලාහ්ගේ දයාදයට ඔබ කෘතඥ වන්න. 115. (අනුභව කිරීමට) ඔහු තහනම් කර ඇත්තේ මළ සතුන් රුධිරය සුකර මාංශ හා අල්ලාහ් නොවන දෙයට කැප කළ දේවල්ය. එහෙයින් කවරෙකු සීමාව නොඉක්මවා පාපයෙහි අධිෂ්ඨානයෙන් තොරව බල කරනු ලැබුවේ නම් (ඔහුට ඒවා අනුභව කිරීමෙහි වරදක් නැත) නිශ්චය වශයෙන්ම අල්ලාහ් (ඔහුව) සමා කරන්නාය දයාබරයාය.

116. අල්ලාහ් මත අසත්‍යය ගෙතීම සඳහා ඔබගේ දිව අසත්‍ය ලෙසින් වර්ණනා කරන දෙයට 'මෙය අනුමතය මෙය තහනම්ය. යැයි නොපවසන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් මත බොරු ගොතන්නෝ ජය නොලබති. 117. (මෙලෙස කරන්නන්ට මොලොවෙහි) සුළු වින්දනයක් පමණි. තවද ඔවුන්ට (එලොවෙහි) වේදනාකාරී හිංසනය ඇත.

118. (මුහම්මද්!) තවද ඔබට අප පෙර විස්තර කළ දෙය යුදෙව්වන්ට අප තහනම් කළෙමු. අපි ඔවුන්ට අපරාධ නොකළෙමු. නමුත් ඔවුහුම ඔවුන්ට අපරාධ කරමින් සිටියෝය.

119. පසුව (කවුරුත් තම) නොදනුවත්කමින් පවක් කර පසුව එයට පසුතැවිලි වන්නේද හා තමා නිවැරදි කරගන්නේද නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් (හිමිවන්නේ) ඔවුන්ටමය. නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් එයට පසුවද සමා කරන්නා හා දයාබරයාව සිටින්නේය.

120. නිශ්චය වශයෙන්ම ඉබ්‍රාහිම් පිළිපදිනු ලබන

නායකයෙකු වද අල්ලාහ්ට අවනත වන්නෙකු වද සත්‍යයට නැඹුරු වන්නෙකු වද සිටියේය. තවද ඔහු මුෂරික්වරුන් ගෙන් (කෙනෙකු ව) නොසිටියේය. 121. ඔහුගේ දායාදයන්ට කෘතඥ වන්නෙකු වද (ඉබ්‍රාහිම්) සිටියේය. ඔහු ව ඔහු (දුක මෙහෙය සඳහා) තෝරා සෘජු මග කරා ඔහුට යහ මග පෙන්වූයේය. 122. තවද අපි ඔහුට ලොවෙහි අලංකාරය දුන්නෙමු. තවද ඔහු අවසාන දිනයෙහි සැදුහැටකුන්ගෙන් (කෙනෙක්)ය. 123. (මුහම්මද්!) පසුව අපි ඔබට සත්‍යයට නැඹුරුව සිටි ඉබ්‍රාහිම්ගේ ධර්මය පිළිපදින්න යැයි වහි පහළ කළෙමු. තවද ඔහු මුෂරික්වරුන්ගෙන් (කෙනෙකු ව) නොසිටියේය.

124. සෙනසුර (එක්රැස්වන දිනයක්ව) පත් කරනු ලැබුනේ එහි මතභේද ඇති කරමින් සිටියන් මතය නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් එලොව දිනයෙහි ඔවුන් මතභේද ඇති කරමින් සිටි දෙය විෂයෙහි ඔවුන් අතර තීරණ ව දෙනු ඇත.

125. (මුහම්මද්!) ඔබගේ රබ්ගේ මාර්ගය වෙත ඥානාණවිතව හා අලංකාර උපදෙස් මගින් කැඳවන්න. තවද ඉතා අලංකාර දෙය මගින් ඔවුන් සමඟ තර්ක කරන්න. නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් ඔහුගේ මාර්ගයෙන් මග වරදවා ගත්තවුන් මනාව දන්නාය. තවද යහ මග ලැබුවන් ගැනද ඔහු මනාව දන්නාය.

126. තවද ඔබ දඬුවම් කළේ නම් ඔබ කෙසේ දඬුවම් කරනු ලැබුවේද එලෙසින්ම දඬුවම් කරන්න. තවද ඔබ ඉවසුවේ නම් එය ඉවසන්නන්ට වඩා හොඳය. 127. තවද (මුහම්මද්!) ඔබ ඉවසන්න. තවද ඔබගේ ඉවසීම අල්ලාහ් මගින් මිස නොමැත. ඔවුන් වෙනුවෙන් ඔබ දුක් නොවන්න. ඔවුන් කරන කුමන්ත්‍රණය නිසා ඔබ තැවුලට පත් නොවන්න. 128. නිශ්චය වශයෙන්ම අල්ලාහ් බියබැතියන් සමඟ හා කවුරුන් යහපත කරන්නේද ඔවුන් සමඟය.

17. ඔහි ඉස්රාඊල් - ඉස්රාඊල්ගේ දරුවන් (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අපගේ සාධකවලින් ඇතැමක් ඔහුට පෙන්වීම සඳහා මස්ජිදුල් හරාමයේ සිට කුමක් අවට අප අභිවාධිය ඇති කර තිබුනෙමිද එම මස්ජිදුල් අක්සාව තෙක් රාත්‍රියෙහි එක් කොටසක තම ගැත්තාව ගමන් කරවූ ඔහු ඉතා සුවිශුද්ධය. නිශ්චය වශයෙන්ම ඔහු සවන් දෙන්නාය බලන්නාය.

2. තවද අප මුසාට පුස්තකය දී ඉස්රාඊල්ගේ දරුවන්ට යහමගක්ව ඔහුව පත් කළෙමු. (පසුව) 'මා හැර (අන් කෙනෙකු) භාරකරුවෙකු ලෙසින් ලබා නොගන්න' (යැයිද අපි ඔවුන්ට අණ කළෙමු) 3. 'නූත් සමග අප (නැවට) නංවා ගත්තවුනි! නිශ්චය වශයෙන්ම ඔහු කෘතඥ වන ගැත්තෙකුවම සිටියේය'

4. 'නිශ්චය වශයෙන්ම ඔබ දෙවතාවක් පොළොවෙහි කලබල ඇති කරනු ඇත' යැයිද 'නිශ්චය වශයෙන්ම ඔබ (විශිෂ්ඨ උසස්වීමකින්) උසස් වනු ඇත' යැයිද ඉස්රාඊල්ගේ දරුවන්ට අපි පුස්තකයෙහි තීරු කළෙමු. 5. එහෙයින් එම දෙකෙහි පළමු ප්‍රතිඥාව පැමිණි විට අපගේ ගැත්තන්ගෙන් බලසම්පන්නයන්ව ඔබට එරෙහි යැවුවෙමු. ඔවුන් නිවෙස් අභ්‍යන්තරයටම පැමිණියහ. තවද එය ඉටු කරනු ලැබූ ප්‍රතිඥාවක්ව තිබුනි. 6. පසුව ඔවුන් මත ඔබ ජය ලබන අවස්ථාව ඔබ කරා හැරවූයෙමු. වස්තුවෙන්ද පිරිමි දරුවන්ගෙන්ද අපි ඔබට උපකාර කළෙමු. තවද ඔබව සංඛ්‍යාවෙන් අධික කළෙමු.

7. ඔබ යහපත කළේ නම් ඔබ යහපත කළේ ඔබ(ගේ ආත්මය)ටය. ඔබ නපුර කළේ නම් (එයද) එයටමය. එහෙයින්

අනෙක් ප්‍රතිඥාව පැමිණි විට ඔවුන් ඔබගේ මුහුණු නින්දවට පත් කිරීමටද (අක්සා නම්) මස්ජිදයට පෙර වතාවෙහි ඔවුන් එහි ඇතුළු වූ ආකාරයට (නැවතත්) ඔවුන් එහි ඇතුළු වීමටද කුමක් ඔවුන් අභිබැවුවේද ඒ සියල්ල ඔවුන් දැවැන්ත ලෙසින් විනාශ කිරීමටද (අපි ඔවුන්ව එවුවෙමු). 8. ඔබගේ රබ් ඔබට ආශීර්වාද කළ හැකිය. පසුවද ඔබ (පාපය කිරීම සඳහා) හැරුනෙහු නම් අපිද (දඬුවම් කිරීමට) හැරෙන්නෙමු. තවද ප්‍රතිකේෂ්ප කරන්නන්ට අප නිරය සිරගෙයක් කළෙමු.

9. නිශ්චය වශයෙන්ම මෙම කුර්ආනය කුමක් ඉතා සෘජු වන්නේද එය කරා මග පෙන්වයි. තවද යහපත කරන්නාවූ විශ්වාසිතයන්ට නිශ්චය වශයෙන්ම දැවැන්ත කුලියක් තිබේ යැයි ඔවුන්ට සුඛාරංචි පවසයි. 10. තවද නිශ්චය වශයෙන්ම අවසාන(දින)ය විශ්වාස නොකළවුන්ට වේදනාකාරී හිංසනයක් අපි සුදනම් කර ඇත්තෙමු (යැයිද මෙය අනතුරු අඟවන්නේය).

11. මනුෂ්‍යයෝ යහපත සඳහා ප්‍රාර්ථනා කරන සේම අයහපත සඳහා ද ප්‍රාර්ථනා කරති. මක්නිසාද මනුෂ්‍යයා (සෑම විටම) කලබලව සිටින හෙයිනි. 12. තවද ඔබ ඔබගේ රබ්ගේ දයාදය සොයා ගැනීමටද අවුරුදුවල ගණන (හා මාසයෙහි) ගණන ඔබ දැන ගනීම සඳහාද අප රාත්‍රිය හා දහවල සාධක දෙකක් බවට පත් කර රාත්‍රියෙහි සාධකය අප (අඳුර මගින්) වසන් කර දහවලෙහි සාධකය දෘශ්‍යමාන එකක් බවට පත් කළෙමු. තවද සෑම දෙයක්ම (මෙම පුස්තකයෙහි) අපි විස්තර ඇත්තෙමු.

13. තවද සෑම මිනිසෙකුටම (ඔහුගේ) ක්‍රියාවන් පිළිබඳ සටහන ඔහුගේ ගෙලෙහි එල්ලා ඇත්තෙමු. තවද කියාමත් දවසෙහි ඔහුට එක් (සටහන්) පොතක් (පිටතට) ගෙනෙන්නෙමු. ඔහු එය දිග හැරුනු එකක් ලෙසින් ලබා ගනු ඇත. 14. 'ඔබගේ (සටහන්) පොත ඔබම කියවා බලන්න. අද දින ඔබගේ ගණන්

බලන්නා ලෙසින් සිටීමට ඔබම ප්‍රමාණවත්ය' (යැයි ඔහුට කියනු ලැබේ) 15. කවුරුත් යහ මග ගමන් කරන්නේද ඔහු යහ මග ගමන් කරන්නේ ඔහු වෙනුවෙන්මය. කවුරුත් වැරදි මාර්ගයේ සිටින්නේද ඔහු මග වරදවා ගන්නේද ඔහුවමය. තවද කුම(න ආත්මය)ක් පාපය උසුලන්නේද එය තව එකක පාපය නොඋසුලයි. තවද (අපගේ) දුකයෙකු යවන තෙක් අපි (කිසිවෙකුට) හිංසා කරන්නන්ද නොවෙමු.

16. තවද යම් ගම්මානයක් විනාශ කරන්නට අප සිතුවහොත් එහි සැපවත්ව ජීවත් වන්නන්ව (අපගේ උපදෙසට කීකරු වන මෙන්) අපි අණ කරන්නෙමු. ඔවුහු (එයට පිටුපා) එහි පාප කරති. පසුව එය මත (හිංසාව පිළිබඳ) අපගේ ප්‍රතිඥාව ස්ථිර වනු ඇත. එවිට එය අපි සම්පූර්ණයෙන් විනාශ කර දමන්නෙමු.

17. තුන්ගෙන් පසු පරම්පරා කොපමණක් අපි විනාශ කර ඇත්තෙමුද? සිය ගැත්තන්ගේ පාපයන් (විෂයයෙහි) සංවේදියා හා බලන්නාව සිටීමට ඔබගේ රබ් ප්‍රමාණවත්ය.

18. කවුරුත් මොළොව (පමණක්) පතන්නෙක්ව සිටින්නේද ඔහුට එහි අපි සිතූ දෙය අප සිතුවන්ට කඩිනමින් ලබා දී පසුව ඔහුට නිරය සුදනම් කරන්නෙමු. ඔහු නින්දා කරනු ලැබුවෙක්ව හා (ගැලවීමෙන්) ඇත් කරනු ලැබුවෙක්ව එහි පිවිසෙනු ඇත.

19. කවුරුත් එළොව (දිවියද) පතා විශ්වාසිතයෙකුව එයට හිමි වෑයම එය සඳහා කළේද එවැන්නන්ගේ වෑයම (අල්ලාහ් විසින්) පිළිගනු ලැබුවක් වන්නේය.

20. මෙළොව (පතන) මොවුන් හා (එළොව පතන) ඔවුන් සැමට ඔබගේ රබ්ගේ ත්‍යාගවලින් අපි අධික කරන්නෙමු. තවද ඔබගේ රබ්ගේ ත්‍යාග (කිසිවෙකු විසින්) වලක්වා ගත්තක් නොවේ. 21. (මුහම්මද්!) මොවුන්ගෙන් ඇතැමෙකුව තවත් ඇතැමෙකුට වඩා අප කෙසේ උසස් කර ඇත්තෙමුදැයි බලන්න.

එලොව (තනතුර) වනාහී තනතුරුවලින් දැවැන්තය. (තවද එය) විශිෂ්ඨත්වයෙන්ද දැවැන්තය.

22. (මුහම්මද්!) අල්ලාහ් හැර නැමදීමට (සුදුස්සෙකු ලෙසින්) අනෙකක් නොගන්න. (එසේ කළේ නම්) ඔබ නින්දවට පත්වුවෙකු හා අත්හරිනු ලැබ (අප්‍රාණික වී) වාඩිගත්තෙකු ව පත් වනු ඇත.

23. (මුහම්මද්!) ඔහු හැර අන් කිසිවෙකට නොනමදින ලෙසද දෙමව්පියන්ට යහපත කරන ලෙසද ඔබගේ රබ් අණ කරයි.

ඔවුන් දෙදෙනා හෝ ඔවුන්ගෙන් කෙනෙකු ඔබ වෙත සිටිනා අතර මහළු වියට පත් වුවහොත් (ඔවුන් නිහඬ කරනු පිණිස) ඔවුන්ට 'ෂ්ෂ' යයි (හෝ) නොකියන්න. ඔවුන් (ඔබ වෙතින්) පළවාද නොහරින්න. (තවද) ඔවුන්ට (නිතර) ගරුසරු වදනක්ම පවසන්න (යැයිද ඔහු අණ කරයි).

24. තවද ඔවුන් දෙදෙනා වෙනුවෙන් දයාවෙන් යුතුව යටහත් බවෙහි පියාපත පහත් කරන්න. තවද 'මාගේ රබ්! මා බිලිදෙකුව සිටි විට ඔවුන් (දයාව දක්වමින්) මා ඇති දැඩි කළාක් මෙන් ඔබද ඔවුන් දෙදෙනාට දයාව දක්වනු මැන' (යැයිද ප්‍රාර්ථනා කරන්න)

25. ඔබගේ සිත් තුල ඇති දෙය ඔබගේ රබ් දන්නේය. ඔබ සැදහවතුන් නම් (සිය පාපයන් විෂයයෙහි) පසුතැවිලි වන්නන්හට ඔහු සමාවන්නෙකු වන්නේය.

26. තවද ඥාතීන්ටද දුගීන්ටද මගීන්ටද ඔවුන්ට හිමි දෙය දෙන්න. තවද නාස්ති නොකරන්න. 27. නිශ්චය වශයෙන්ම නාස්ති කරන්නන්ගේ සාතාන්ගේ සොහොයුරන් වන්නෝය. සාතාන් තම රබ්ව ප්‍රතිකේෂප කළ කෙනෙකු වූයේය.

28. (මුහම්මද්!) ඔබ ඔබගේ රබ්ගේ දයාව බලාපොරොත්තුව සිටියදී (යම් කෙනෙකු ඔබගෙන් යමක් අසා ඔබට කිසිවක් දීමට නොහැකි නිසා) ඔවුන්ව ඔබට නොසලකා හරින්නට සිදුවුවහොත් ඔවුන්ට සුමුදු වදනක්ම පවසන්න.

29. තවද ඔබගේ අත (මසුරෙකු සේ) ඔබගේ ගෙලෙහි ගැට ගසන්නක්ව නොතබන්න. එමෙන්ම එකවරම එය දිග හරිනුද එපා. එසේ කළේ නම් ඔබ දොස් පවරනු ලැබුවෙකු හා දරිද්‍ර බවට පත් වූවෙකු වනු ඇත. 30. නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් ඔහු සිතන්නන්ට (ජීවත් වීමට) අවශ්‍ය දේ පුළුල්වද ප්‍රමාණවත්වද දෙන්නේය. නිශ්චය වශයෙන්ම ඔහු තම ගැත්තන් පිළිබඳ සංවේදියාව හා බලන්නාව සිටින්නේය.

31. ඔබ දරිද්‍ර බවට බියවී ඔබගේ දරුවන්ව මරා නොදමන්න. ඔවුන්ට හා ඔබටද අවශ්‍යතා සපයන්නේ අපමය. නිශ්චය වශයෙන්ම ඔවුන්ව (මෙසේ) විනාශ කිරීම විශාල වරදකි. 32. කාමයෙහි වරදවා නො හැසිරෙන්න. සැබවින්ම එය ලැජ්ජා සහගත (පහත් ආශාවන් සංසිඳුවා ගැනීමේ) සහ පහත් ක්‍රියාවකි.

33. තවද අල්ලාහ් තහනම් කර ඇති කිසිදු ප්‍රාණයක් අයුක්ති සහගතව මරණයට පත් නොකරන්න. කවරෙකු අසාධාරණව මරනු ලබන්නේද නිශ්චය වශයෙන්ම අප ඔහුගේ භාරකරුවාට (ඝාතණය කළ පුද්ගලයාගෙන් පලි ගැනීමේ) බලය දී ඇත්තෙමු. එහෙයින් ඝාතණය කිරීමෙහි සීමාව ඉක්ම නොවන්න. නිශ්චය වශයෙන්ම ඔහු (නීති මගින්) උදව් කරනු ලැබුවෙකු ව සිටින්නේය.

34. තවද අනාථයින්ගේ දේපලට ඔවුන් නිසි වයසට පත් වන තෙක් සුදුසු ආකාරයෙන් මිස සමීප නොවන්න. තවද ගිවිසුම පරිපූර්ණ කරන්න. නිශ්චය වශයෙන්ම ගිවිසුම (එය නිසි පරදි ඉටු කරන ලද්දේ දැයි) ප්‍රශ්න කරනු ලබන්නක්ව තිබෙන්නේය.

35. ඔබ මණිනු ලැබුවහොත් මිණුම පරිපූර්ණ කරන්න. (ඔබ කිරුවහොත්) එය නිසි තරාදියකින් කිරන්න. මෙය (ඔබට) යහපත්ය. තවද (මෙය) තීරු වෙන් ඉතා අලංකාර (තීරුව)ය.

36. තවද (මුහම්මද්!) ඔබට කුමන දෙයෙහි දැනුමක් නොමැත්තේද ඔබ එය අනුගමනය නොකරන්න. නිශ්චය

වශයෙන්ම සවන බැල්ම සිත සියල්ල ඒ පිළිබඳව ප්‍රශ්න කරනු ලබනුදේ වේ. 37. තවද පොළොවෙහි උඩගුව ඇවිදිනු එපා. (මන්ද යත්) නිශ්චය වශයෙන්ම ඔබට පොළොව දෙබෑ කළ නොහැකිය. තවද උසින් ඔබ කඳු හා සමානද නොවන්නෙහිය. 38. (ඉහත සඳහන්) ඒ සියල්ල එහි නපුර ඔබගේ රබ් වෙත පිළිකුල් කරනු ලැබුවක්ව තිබේ.

39. (මුහම්මද්!) ඥාණයෙන් ඔබගේ රබ් ඔබට 'වහී' පහළ කර ඇති දේවලට මෙය අයත්ය. තවද අල්ලාහ් සමග තවත් දෙවියෙකු පත් නොකරන්න. එසේ කළේ නම් නින්දවට පත් කරනු ලැබුවෙක්වද (අල්ලාහ්ගේ සියලු යහපතින්) ඇත් වූවෙකුවද නිරයට දමනු ලබන්නෙහිය.

40. (මිනිසුනි!) ඔබගේ රබ් ඔබට පිරිමි දරුවන්ව තෝරා තමන් සුරදූතයන්ව ගැහැණු දරුවන් ලෙසින් ගත්තේද? තවද (මෙමගින්) ඔබ (සාපරාධී බවින්) දූවැන්න ප්‍රකාශයක් පවසන්නෙහිය. 41. තවද ඔවුන් මෙනෙහි කිරීම සඳහා අප කුර්ආනයෙහි (සෑම දෙයක්ම) විස්තර කර ඇත්තෙමු. තවද එය ඔවුන්ට ප්‍රතිකෂේපය මිස (අන් කිසිවක්) වැඩි නොකළේය.

42. (මුහම්මද්!) ඔවුන් පවසන්නා සේ ඔහු සමග අන් දෙවියෙකු සිටියේ නම් එවිට 'අර්ෂ' (නම් සිහසුනෙ) හි හිමිකරු වන ඔහු වෙත එක් මගක් ඔවුන් සොයා ගන්නට ඇත. 43. ඔහු සුවිශුද්ධය. ඔවුන් පවසන දෙයින් ඔහු විශාල උසස් වීමකින් උසස් විය.

44. අහස් හතද පොළොව හා ඒවායෙහි සිටින්නෝද අල්ලාහ්ව සුවිශුද්ධ කරනුය. තවද කිසිදු දෙයක් ඔහුගේ ප්‍රශංසාවෙන් ඔහු සුවිශුද්ධ කරනුයේ නැත. නමුත් ඔවුන්ගේ සුවිශුද්ධ කිරීම ඔබට නොහැරෙයි. නිශ්චය වශයෙන්ම ඔහු ඉවසා දරා ගන්නාවද සමා කරන්නාවද සිටින්නේය.

45. තවද (මුහම්මද්!) ඔබ කුර්ආනය පාරායණය කරන විට

ඔබ අතර හා අවසාන(දින)ය විශ්වාස නොකරනවුන් අතර අප අදාශ්‍යමාන තිරයක් ඇති කරන්නෙමු. 46. තවද ඔවුන් එය වටහා නොගනු පිණිස ඔවුන්ගේ සිතට තිරයක්ද ඔවුන්ගේ ශ්‍රවණයන්හි වැස්මක්ද අපි ඇති කළෙමු. තවද ඔබ ඔබගේ රබව පමණක් කුර්ආනයෙහි මෙතෙහි කරන විට ඔවුහු එය පිළිකුල් කරමින් ඔවුන්ගේ පසු පසට හැරී යන්නෝය.

47. ඔවුන් ඔබට සවන් දෙමින් සිටින විට ඔවුන් (ඇත්තෙන්ම) සවන් දෙන්නේදැයි අපි මනාව දන්නෙමු. තවද ඔවුන් (තමන් අතර) රහසින් සාකච්ඡා කරන විට 'හුනියම් කරන ලද මිනිසෙකු ව හැර අන් කිසිවෙකු ව ඔබ පිළිනොපදින්නෙහිය' යැයි අපරාධ කරුවෝ පවසන්නෝය. 48. (මුහම්මද්!) ඔවුහු ඔබට කෙසේ නිදසුන් දක්වන්නෝදැයි බලන්න. ඔවුහු නොමගට පත් වී කිසිදු (යහ) මග(ක් ලබා ගැනීම)ට ශක්තිය නොලබන්නෝය.

49. තවද 'අප ඇටකටු ලෙසින් හා දිරා පත් වූ දේ ලෙසින් පත් වූ පසුවද අප අළුත් මැවීමක් ලෙසින් නිශ්චය වශයෙන්ම නැගිටවනු ලබන්නන් වන්නේ?' යැයි ඔවුහු (අවඥාවෙන්) පවසති. 50. (මුහම්මද්!) 'ඔබ ගල් බවට හෝ යකඩ බවට පත් වන්න' යැයි (ඔවුන්ට) ඔබ පවසන්න. 51. 'නැතිනම් ඔබගේ සිත්හි දූවැන්තව තිබෙන දෙයක් බවට (හෝ පත් වන්න' යැයි ඔබ පවසන්න). 'පසුව අපව කවුරුන් (ප්‍රාණය දී) මුදවන්නේද?' යැයි ඔවුහු අසති. 'ඔබව ප්‍රථම වරට මැවූ ඔහුමය (ඔබව නැවත මුදවන්නේ)' යැයි පවසන්න. එවිටද ඔවුහු ඔවුන්ගේ සිරස් ඔබ වෙත නඹුරු කර 'එය කෙදිනද?' යැයි (සරදමින්) අසති. 'එය ඉතා සමීපව ඇති වන්නට හැකිය' යැයි පවසන්න. 52. ඔබව ඔවුන් කැඳවන දිනයෙහි ඔබ ඔහුගේ ප්‍රශංසාව මගින් පිළිතුරු දෙනු ඇත. ඉතා ස්වල්පයක්ම මිස ඔබ (ලොවෙහි) රැඳී නොසිටියේ යැයි ඔබ සිතනු ඇත.

53. තවද (මුහම්මද්! ඔවුන් කවුරුන් සමග කථා කළ විට වුවද) ඉතා අලංකාර දෙය පවසන මෙන් මාගේ ගැත්තන්ට පවසන්න. නිශ්චය වශයෙන්ම සාතාන් ඔවුන් අතර කලබල ඇති කරයි. නිශ්චය වශයෙන්ම සාතාන් මිනිසාට එළිපිට සතුරෙකුවම සිටින්නේය.

54. ඔබගේ රබ් ඔබ ගැන මනාව දන්නාය. ඔහු සිතුවේ නම් ඔහු ඔබට කරුණාව දක්වන්නේය. ඔහු සිතුවේ නම් ඔහු ඔබට දඬුවම් කරන්නේය. තවද (මුහම්මද්!) අපි ඔබව ඔවුන්ට භාරකරුවෙකු ලෙසින් නොයැවුවෙමු. 55. තවද ඔබගේ රබ් අහස්හි හා පොළොවෙහි ඇත්තවුන් ගැන මනාව දන්නාය. තවද අපි දූතයන්ගෙන් ඇතැමෙක්ව තවත් ඇතැමෙකුට වඩා නිශ්චය වශයෙන්ම උසස් කර ඇත්තෙමු. තවද දවුද්ට අපි සබූර් (නම් පුස්තකය) දුන්නෙමු.

56. (මුහම්මද්!) 'ඔහු හැර ඔබ (විශ්වාධිපති යැයි) සිතමින් සිටිය වූන්ව (ඔබගේ ගැහැට ඉවත් කිරීමට) කැඳවන්න. ඔවුහු ඔබගෙන් කිසිදු ගැහැටක් වැලැක්වීමට හෝ (එය අත් අතකට) හැරවීමට හෝ ශක්තිය නොමැත්තෝය. 57. ඔවුන්ව කැඳවමින් සිටි මොවුන් තම රබ් වෙත (යහ ක්‍රියා කිරීම මගින්) ඔවුන්ගෙන් කවරෙක් ඉතා සමීපව සිටින්නාද යැයි සමීපතරයෝ සොයන්නෝය. තවද ඔහුගේ ආශීර්වාදයද බලාපොරොත්තු වී ඔහුගේ හිංසනයට බිය වන්නෝය. නිශ්චය වශයෙන්ම ඔබගේ රබ්ගේ හිංසනය අනතුරු අඟවනු ලැබූ වක්මය. 58. කිසිදු නගරයක් කියාමත් දිනයට පෙර අපි එය විනාශ කළෙමු යැයි හෝ එය අපි දැඩි හිංසනයක් ලෙසින් හිංසා කළෙමු යැයි මිස නොමැත. මෙය සටහන් පොතෙහි සනිටුහන් කරනු ලැබූවක්වම වේ.

59. ප්‍රථමයෙන් පැමිණියවුන් එය අසත්‍ය කළෝය යන

කරුණ මිස සාධක එවීමෙන් අපව අන් කිසිවක් වැලැක්වූයේ නැත. සමුද් වැසියන්ට එක් ඔටු දෙනකු පැහැදිලි (සාධකයක්) වම දුන්නෙමු. ඔවුන් එයට අපරාධ කළෝය. තවද බිය ගැන්වීමට මිස අපි සාධක නොයවන්නෙමු.

60. තවද ඔබගේ රබ් මිනිසුන්ව වටලා ඇත්තේය යැයි අප ඔබට පැවසූ මොහොත (මුහම්මද් ඔබ මෙනෙහි කරන්න) තවද ඔබට අප (මීරාජ්හි අවස්ථාවෙහි) පෙන් වූ දසුන්ද කුර්ආනයෙහි ශාප කරන ලද වෘක්‍ෂයද මිනිසුන්ට පරීක්‍ෂාවක් ලෙස මිස අපි පත් නොකළෙමු. තවද අපි ඔවුන්ව බියට පත් කරන්නෙමු. එනමුදු මෙය ඔවුන්ට දැවැන්ත සීමා ඉක්මවීමක් මිස (අන් දෙයක්) අධික නොකළේය.

61. තවද ආදම්ට සිරස පහත් කරන්න යැයි අප සුරදූකයන්ට පැවසූ මොහොතෙහි ඉබ්ලිස් හැර අන් සියල්ලෝම සිරස පහත් කළෝය. 'ඔබ මැටියෙන් මැවූ කෙනාට මා (කෙසේ) සිරස පහත් කරන්නෙමිද?' යි ඔහු ඇසුවේය. 62. 'ඔබ මටත් වඩා ගෞරවය කළ මොහුව ඔබ නොබැලුවේද? ඔබ මා කියාමත් දිනය දක්වා පමා කරන්නේ නම් ඔහුගේ පරම්පරාවෙන් සුළු පිරිසක් හැර අන් සියල්ලන්වම මම නොමග යවන්නෙමි' යැයි (සාකාන්) පැවසුවේය.

63. 'නුඹ (මෙයින් පිට වී) යනු. ඔවුන්ගෙන් කවුරුත් නුඹව පිළිපදින්නේද නිශ්චය වශයෙන්ම නිරයම (ඔබ සියල්ලන්ටම) පරිපූර්ණ කුලියක් වනු ඇත' 64. 'තවද නුඹගේ හඬ ඇසීමෙන් ඔවුන්ගෙන් කවුරුන්ව (නොමග යැවිය) හැකිද ඔවුන්ව නුඹ නොමග යවනු. තවද නුඹගේ අශ්ව සේනාවද පාබල සේනාවද ඔවුන් කරා යවනු . (ඔවුන්ගේ) දේපලෙහිද දරුවන් අතරද නුඹ ඔවුන් සමග මිශ්‍ර වී (අසත්‍ය දේ) ඔවුන්ට පොරොන්දු වනු' (යැයි අපි කීවෙමු) තවද සාකාන් ඔවුන්ට මුලාව හැර අන් කිසිවක්

පොරොන්දු වන්නේ නැත. 65. (සාතාන්! දූතගනු)නිශ්චය වශයෙන්ම මාගේ (පිවිතුරු) ගැත්තන් මත නුඹට බලයක් නොමැත. (ඔවුන්ට) භාරකරු ලෙස නුඹගේ රබ්ම සැනේ.

66. ඔබගේ රබ් කෙබන්දෙක්ද යත් ඔහුගේ දයාදය ඔබ සොයා ගනු පිණිස ඔබ වෙනුවෙන් සාගරයෙහි නැව යාත්‍රා කරවන්නේ ඔහුය. නිශ්චය වශයෙන්ම ඔහු ඔබ මත දයාව ඇත්තාය.

67. තවද සාගරයෙහි යම් විපතක් ඔබට සමීප වුවහොත් ඔහු හැර ඔබ කැඳවනවුන් සියල්ලම අතුරුදහන් වනු ඇත. ඔහු ඔබව වෙරළ තෙක් මුදවා (එයට) ළං කළ පසු ඔබ ඔහුව ප්‍රතික්‍ෂේප කරන්නේය. මිනිසා ඉතා අකෘතඥයෙකි.

68. (එසේ ළඟා වූ පසුවද) වෙරළේ එක් පෙදෙසක ඔහු ඔබව ගිල ගැනීමට සැලැස්වීමද නැතිනම් ඔහු ඔබ කරා ගල් වර්ෂාවක් එවීමද (සිදු නොවෙ තිසි) ඔබ නිර්භයව සිතන්නේද? (එසේ වුවහොත් එයින්) පසුව ඔබට උදව් කරන්නෙකුව ඔබ දකිනු නොමැත. 69. නැතිනම් ඔහු ඔබව (නැවක යාත්‍රා කිරීමක් මගින්) තවත් වරක් එයට (එනම් මුහුදට) හරවා කුණාටුවක් ඔබ කරා එවා ඔබ ප්‍රතික්‍ෂේප කළ හේතුවෙන් ඔබව ගිල්වා දමීම (ක් කිසිවිටෙක සිදු නොවෙතිසි) ඔබ නිර්භයව සිටින්නේද? (එසේ අප කළ) පසුවද එය සඳහා අපට එරෙහිව ඔබ වෙනුවෙන් (අපගෙන් පලිගැනීම සඳහා) ලුහුබදින්නන් කිසිවෙකුවද ඔබ නොදකිනු ඇත.

70. තවද අප ආදම්ගේ දරුවන් නිශ්චය වශයෙන්ම ගෞරවයට පත් කර ගොඩ බිමෙහි හා මුහුදෙහි ඔවුන්ව අපි උසුලමින් යන්නෙමු. හොඳ දෙයින් අප ඔවුන්ට ආහාර දී අප මැවූ දේවලින් බොහෝමයකට වඩා අපි ඔවුන්ව ඉතා උසස් කර ඇත්තෙමු.

71. සෑම මිනිසෙකුවම ඔවුනොවුන්ගේ ප්‍රධානියා සමග

(ප්‍රශ්න කිරීම සඳහා) අප කැඳවන දිනයෙහි ඔවුන්ගේ (සටහන්) පොත කවුරුන්ගේ දකුණු අතට දෙනු ලබන්නේද ඔවුන් සිය පොත (ඉතා සතුටින්) කියවනු ඇති අතර ඔවුහු එක් පරමාණුවක් තරම් හෝ අසාධාරණය කරනු නොලබති. 72. කවුරුන් මෙ(ලොවෙ)හි (සෘජු මග නොදකින) අන්ධයෙකු ව සිටියේද ඔහු එලොවද අන්ධයෙකි. තවද මග වරදවා ගැනීමෙන් ඔහු(ගේ තත්ත්වය) ඉතා දරුණුය.

73. නිශ්චය වශයෙන්ම අප ඔබට 'වහී' මගින් දැන්වූ දෙය හැර වෙනෙකක් අප මත මුසාවෙන් ගොතා කියන මෙන් (බල කරමින්) ඔබව අන් අතකට යොමු කරන්නටම ඔවුහු තැත් කළෝය. (එසේ ඔබ කර තිබුනහොත්) එවිට ඔබව සිය කුළුපග මිතුරෙකු බවටද ඔවුහු පත් කර සිටින්නෝය. 74. අප ඔබව සත්‍ය මගෙහි තීර නොකර තිබුනහොත් ඔබ මද වශයෙන් හෝ ඔවුන්ට නැඹුරු වන්නට සමීප වී තිබෙනු ඇත. 75. (එසේ ඔබ සමීප වී තිබුනහොත්) එවිට ජීවිතයේ දෙගුණයක්ද මරණයේදී දෙගුණයක්ද (වේදනාව) අපි ඔබට වින්දවන්නෙමු. පසුව අපට එරෙහිව (කිසිදු) උදව්කරවෙකු ව ඔබ නොලබනු ඇත.

76. (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම ඔබව ඔබගේ ගමෙහි සිට උදුරා දමා එයින් ඔබව පිට කරන්නට ඔවුන් වැයම් කරන්නෝය. (එසේ ඔවුන් කළහොත් ඔබෙන්) පසුව ඔවුහුද ඉතා මද (කල)ක් මිස එහි නතරවී නොසිටින්නෝය. 77. අපගේ දූතයන්ගෙන් ඔබට පෙර නිශ්චය වශයෙන්ම අප එවූවන්ගේ විෂයයෙහි වූ වර්යාව වූයේ මෙයමය. අපගේ (මෙම) වර්යාවෙහි ඔබ කිසිදු වෙනසක් නොදකිනු ඇත.

78. (මුහම්මද්!) ඉරු (මුදුනෙන්) ඇල වීමෙහි සිට රාත්‍රියෙහි අඳුර වට කර ගන්නා තෙක් සලාතයන් ඉටු කර අළුයම කුර්ආනය පාරායණය කරන්න. නිශ්චය වශයෙන්ම

අඵයම කුර්ආනය (පාරාණය කිරීම) යනු විද්‍යාමාන වීමකි. 79. ඔබ ඔබ වෙනුවෙන් අතිරේකව රාත්‍රියෙහිද තහජ්ජද් (සලාතය) මෙමගින් ඉටු කරන්න. මකාමේ මන්මුද් (නම් උසස් ස්ථානයෙහි) ඔබව නැගිට වීමට ඔබගේ රබ් ප්‍රමාණවත්ය.

80. තවද (මුහම්මද්!) 'මාගේ රබ්! මාව සත්‍ය වූ ඇතුල් වීමක් ලෙසින් ඇතුල් කරනු මැන. සත්‍ය වූ පිට කිරීමක් ලෙසින් පිට කරනුද මැන. ඔබගෙන් උපකාර පතන බලයද මට ඇති කර දෙනු මැන' යැයි පවසන්න. 81. තවද (මුහම්මද්!) 'සත්‍යය පැමිණ ඇත. අසත්‍යය විනාශ වී ඇත. නිශ්චය වශයෙන්ම අසත්‍යය (අවසානයෙහි) විනාශ වන්නේමය' යැයිද කියන්න.

82. විශ්වාසිතයන්ට සුව කිරීමක්ද දයාවක්ද වන දෙය මෙම කුර්ආනයෙන් අපි පහළ කරන්නෙමු. තවද අපරාධකරුවන්ට මෙය අලාභය මිස (අන් කිසිවක්) වැඩි නොකරයි.

83. තවද මිනිසාට දයාදය අප ප්‍රදනය කළහොත් ඔහු එය නොතකා එයින් ඇතට යන්නේය. ඔහුව (යම්) ගැහැටක් සමීප වූ විට බලාපොරොත්තු සුන් වූවෙකු වන්නේය. 84. (මුහම්මද්!) 'සෑම කෙනෙකුම ඔවුනොවුන්ගේ මාර්ගයෙහි ක්‍රියා කරන්නේය. එහෙයින් සෘජු මගෙහි යන්නා කවුරුන්දැයි දන්නේ ඔබගේ රබ් පමණකි' යැයි පවසන්න.

85. (මුහම්මද්) ඔවුහු 'රූන්' (ප්‍රාණය) පිළිබඳව ඔබගෙන් අසති. එයට 'රූන්' මගේ රබ්ගේ ආඥාවෙන් ඇති දෙයකි. (ඒ පිළිබඳ) දැනුමෙන් ඉතා මඳක් මිස (මිනිසුන් වන) ඔබලා දෙනු ලැබුවේ නැත' යැයි ඔබ පවසන්න.

86. තවද අප සිතුවහොත් ඔබට අප 'වහී' මගින් පහළ කළා වූ එම (සියළු) දෙය නිශ්චය වශයෙන්ම අපි (ඔබගෙන්) ඉවත් කර දමන්නෙමු. පසුව අපට එරෙහිව එය (නැවත ලබා දීම) වෙනුවෙන් ඉදිරිපත් වීමට කිසිදු කෙනෙකුට ඔබ නොදකිනු

ඇත. 87. ඔබගේ රබ්ගේ ආශීර්වාදය මිස (අන් කිසිවක් මෙය ඔබ කෙරෙහි රඳවා නොතබන්නේය). නිශ්චය වශයෙන්ම ඔබ විෂයයෙහි ඔහුගේ ආශීර්වාදය ඉතා විශාලය. 88. (මුහම්මද්!) 'මෙම කුර්ආනය වැන්නක් ගෙනෙන්නට මිනිසුන් හා 'ජින්නරුන්' එක් වී ඔවුන්ගෙන් ඇතැ මෙක් තවත් ඇතැමෙකුට සහායකයන්ව සිටියද මෙවැන්නක් ඔවුහු (කිසිවිටෙක) නොගෙනෙන්නෝය' යැයි ඔබ පවසන්න.

89. තවද මෙම කුර්ආනයෙහි සියළු නිදසුන් අපි මිනිසාට පැහැදිලි කර විස්තර කර ඇත්තෙමු. එනමුදු මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් මෙය ප්‍රතික්ෂේප කිරීම මිස (අනෙකක්) පිළි නොගනිති. 90. තවද (මුහම්මද්!) 'මෙම භූමියෙහි එක් උල්පතක් අප වෙනුවෙන් ඔබ පිට කරන තෙක් ඔබව අපි විශ්වාස නොකරමු' යැයි ඔවුහු කියන්නෝය. 91. නැතිනම් 'ඉදි මිදි (වාක්‍ෂයන්) සහිත උද්‍යානයක් ඔබට තිබී ඒවා අතුරින් ගංගාවන් ඔබ දුටුවන තෙක්ද 92. '(එසේත්) නැතිනම් ඔබ සිතු පරිදි අප මත අහසින් කැබලි පතිත කරන තෙක් හෝ නැතිනම් අල්ලාහ්වද සුරදුකයන්වද (අපි) ඉදිරියට ඔබ ගෙනෙන තෙක්ද 93. 'නැත්නම් රනින් නිමවන ලද එක් නිවසක් ඔබට ඇති වන තෙක්ද නැතිනම් ඔබ අහස කරා ඉහළට නංවනු ලබනතෙක්ද (ඔබව විශ්වාස නොකරමු' යැයි ඔවුහු කියන්නෝය) තවද 'අප පාරායණය කරන එක් පුස්තකයක් ඔබ අපි මත පහළ කරන තෙක් (ඔබගේ අහසට) නැගීමද විශ්වාස නොකරමු (යැයිද ඔවුහු කියන්නෝය. එයට) 'මාගේ රබ් ඉතා සුවිශුද්ධය. මා දූතයෙකු වන මිනිසෙකු මිස අනෙකක්ව සිටින්නෙමිද?' යි ඔබ (පෙරලා) පවසන්න.

94. මිනිසුන් කරා සෘජු මග පැමිණි (සෑම) විටකම 'අල්ලාහ් එක් මිනිසෙක්වද දූතයෙකු ලෙසින් එවා ඇත්තේ?' යැයි ඔවුන්

කීම මිස (අන් කිසිවක්) ඔවුන්ව විශ්වාස කිරීමෙන් වැළැක්වූයේ නැත. 95. (මුහම්මද්!) 'පොළවෙහි මලාඉකාවරුන් සිට ඔවුන් (එහි) සන්සුන්ව ඇවිදීමින් සිටියේ නම් ඔවුන් වෙත අපි එක් මලාඉකා වරයෙකුටම දූතයෙකු ලෙස යවනු ඇත්තෙමු.' යැයි ඔබ පවසන්න. 96. (මුහම්මද්!) 'මා අතර සහ ඔබ අතර සාක්ෂි දරන්නෙකුට අල්ලාහ්ම සෑහේ. ඇත්තෙන්ම ඔහු තම ගැත්තන්ව හොඳින් වටහාගන්නාව හා බලන්නාව සිටින්නේය.' යැයි ඔබ පවසන්න.

97. තවද අල්ලාහ් කවුරුන්ට යහමග පෙන්වුවේද යහමග ලැබුවා ඔහුමය. තවද ඔහු කවුරුන්ව වැරදි මගට යොමු කළේද ඔවුන්ට ඔහු හැර අන් උදව් කරුවෙකු ඔබ නොලබාගන්නෙහිය. තවද ඔවුන්ව කියාමත් දිනයෙහි අන්ධයින් ලෙසද ගොඵවන් ලෙස හා බිහිරන් ලෙස ඔවුන්ගේ මුහුණු මත (පෙරලෙමින් සිටින ලෙසින්) අපි ඔවුන්ව එක් රැස් කරන්නෙමු. ඔවුන්ගේ නවාතැන නිරයයි. එය (උෂ්ණයෙන්) මඳ වන සෑම විටකම එහි උෂ්ණත්වය අපි ඔවුන්ට අධික කරන්නෙමු. 98. ඔවුන් අපගේ සාධකයන් ප්‍රතික්ෂේප කර 'අප ඇටකටු ලෙසින් හා දිරා පත් වූ දේ ලෙසින් පත් වූ පසුවද අප අළුත් මැවීමක් ලෙසින් නිශ්චය වශයෙන්ම නැගිටවනු ලබන්නන් වන්නේ?' යැයි ඔවුන් පැවසූ නිසා ඔවුන්ගේ කුලිය මෙයයි.

99. නිශ්චය වශයෙන්ම අහස් හා පොළොව මැවූ අල්ලාහ් ඔවුන්(ව ඔවුන් පෙර සිටියාක්)මෙන්ම (නැවතත්) මැවීමට හැකියාව ඇත්තෙකු යැයි හා එහි කිසි සැකයක් නොමැති එක් නියමිත භෝරාවක් ඔවුන්ව පත්කිරීමට හැකියාව ඇත්තෙකු යැයි ඔවුන් නොදුටුවේද? එහෙයින් අපරාධකරුවෝ ප්‍රතික්ෂේපය හැර (අන්කිසිවක්) පිළිනොගන්නෝය. 100. (මුහම්මද්!) 'ඔබ මාගේ රබ්ගේ දයාවෙහි නිධානය හිමි කර සිටියේ නම් එවිට

(එයද) වැය වී යනු ඇත යන බියෙන් ඔබ (එය) රඳවා තබනු ඇත. තවද මිනිසා (ස්වාභාවයෙන්) මසුරෙකුවම සිටින්නේය.' යැයි ඔබ පවසන්න.

101. තවද නිශ්චය වශයෙන්ම අපි මූසාට පැහැදිලි සාධක තවයක් දුන්නෙමු. (එය ගෙන) ඔහු ඔවුන් වෙත ගිය මොහත (ගැන මුහම්මද්) ඔබ ඉස්රායෙල්ගේ දරුවන්ගෙන් අසන්න. එවිට 'මූසා! ඇත්තෙන්ම මා ඔබව හුනියම් කරනු ලැබුවෙකු යැයි මම සිතන්නෙමි' යැයි ෆිර්අවුන් ඔහුට කීවේය.

102. (එයට මූසා වන) ඔහු 'අහස්හි සහ පොළොවෙහි රබ් (වන අල්ලාන්) හැර අන් කිසිවෙකු මේ සියල්ල පැහැදිලිව පහළ නොකළේය යැයි ඔබ ඇත්තෙන්ම දන්නෙහිය. තවද ඇත්තෙන්ම මම ඔබව විනාශයට පත් කරනු ලැබුවෙකු යැයි සිතන්නෙමි.' යැයි ඔහු පැවසුවේය.

103. එහෙයින් ඔහු ඔවුන්ව (එනම් මූසාව හා ඔහුගේ සමූහයාව ඔහුගේ) ප්‍රදේශයෙන් පිට කිරීමට සිතුවේය. එහෙයින් ඔහුව හා ඔහු සමඟ සිටිය වූන් සියල්ලන්වම අපි ගිල්වූයෙමු.

104. 'ඔබ (මෙම) ප්‍රදේශයේ වාසය කරන්න. පසුව අවසාන (දින)යෙහි පොරොන්දුව පැමිණෙන විට ඔබ සියල්ලන්වම මිශ්‍ර සමූහයක් ලෙස අපි ගෙන එන්නෙමු' යැයි එයට පසුව අපි ඉස්රායෙල්ගේ දරුවන්ට පැවසුවෙමු.

105. එය අපි සත්‍යය මගින්ම පහළ කළෙමු. තවද එය පහළ වූයේද සත්‍යය මගිනි. තවද (මුහම්මද්!) ඔබව සුභාරංචි පවසන්නෙකුව හා අවවාද කරන්නෙකුව මිස අපි නොයැවූයෙමු.

106. තවද ඔබ මිනිසුන්ට මදින් මද පාරායණය කර පෙන්වීම සඳහා එම කුර්ආනය අපි කොටස් කළෙමු. තවද අපි එය කොටස් වශයෙන් පහළ කළෙමු.

107. 'ඔබ (මෙම කුර්ආනය) විශ්වාස කරනු. නැතිනම් විශ්වාස නොකරනු. ඇත්තෙන්ම මෙයට පෙර (මෙහි) දැනුම

දෙනු ලැබුවන් වන ඔවුන්ට මෙය පාරායණය කර පෙන්වනු ලැබූ විට ඔවුහු සුජුද් කරන්නන්ව මුනින් වැටෙන්නෝය.’ යැයි (මුහම්මද්) ඔබ (ඔවුන්ට) පවසන්න. 108. තවද ‘අපගේ රබ් සුවිශුද්ධය. නිශ්චය වශයෙන් අපගේ රබ්ගේ පොරොන්දු පරිපූර්ණ කරනු ලැබුවක්වම විය.’ යැයි ඔවුහු පවසන්නෝය. 109. තවද ඔවුහු හඬමින් මුනින් වැටෙන්නෝය. තවද එය ඔවුන්ට බියබැතිකම අධික කළේය. (සජ්ද 4)

110. ‘ඔබ අල්ලාහ් යැයි කැඳවන්න නැතිනම් රහ්මාන් යැයි කැඳවන්න’. යැයි (මුහම්මද්) ඔබ පවසන්න. ඔබ කෙසේ කැඳවුවද ඔහුට අලංකාර නාම ඇත. (මුහම්මද්) ඔබ ඔබගේ සලාතයෙහි ශබ්ද නගා පාරායනය නොකරන්න. එය රහසින්ද පාරායනය නොකරන්න. ඒ අතර ඇති එක් මගක් ඔබ සොයාගන්න.

111. (මුහම්මද්) ‘(තමාට) දරුවෙකු නොලබාගන්නාවූද පාලනයෙහි තමාට හවුල් කරුවෙකු නොමැත්තාවූද අවමානයෙන් (ආරක්ෂා කිරීමට) එක් උදව් කරුවෙකු අවශ්‍ය නොමැත්තාවූද අල්ලාහ්ටම සියළු ප්‍රශංසා හිමි. තවද ඔබ ඔහුව වැඩි වැඩියෙන් උත්කෘෂ්ඨ කරන්න.

18. අල් කහ්ෆ් - ගුහාව (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. තම ගැත්තා මත (මෙම) ග්‍රන්ථය පහලකර එහි කිසි ඇදයක් හෝ ඇති නොකළ එම අල්ලාහ්ටමය සියළු ප්‍රශංසා.
2. (එය වෙනස් කිරීම් කිසිවක් ඇති කළ නොහැකි) ස්ථිර දෙයකි. (ප්‍රතික්ෂේප කරන්නන්ට මෙමගින්) ඔහු වෙතින් පැමිණෙන්නාවූ දැඩි දඬුවම පිළිබඳ අවවාද කිරීම සඳහාද යහකියා කරන

විශ්වාසවන්තයන්ට නිශ්චය වශයෙන් අලංකාර කුලිය ඇත යැයි සුඛාරංචි දීම සඳහාද (මෙය ඔහු පහළ කළේය) 3. ඔවුන් එහි සදකල් රැඳෙන්නන්ය. 4. තවද 'අල්ලාහ් පුතෙකු ගත්තේය' යැයි පවසන්නන්ට අවවාද කිරීම සඳහාද (මෙය පහළ කරනු ලැබීය). 5. ඔවුන්ටද ඔවුන්ගේ පැරැණිතන්ටද මෙය ගැන කිසි දැනුමක් නැත. මොවුන්ගේ මුවෙන් පිට වන මෙම ප්‍රකාශය (පාපයෙන්) ඉතා දූවන්ත විය. මොවුහු අසත්‍යය හැර (අන් දෙයක් මෙමගින්) නොපවසති.

6. (මුහම්මද්!) මෙම පුවත ඔවුන් විශ්වාස නොකළේ නම් ඔවුන්ගේ පියසටහන් මත (වැටී වැළපී) දුකෙන් ඔබවම විනාශ කරන්නෙක් වන්නෙකුව ඔබ සිටින්නේය. 7. නිශ්චය වශයෙන් ඔවුන්ගෙන් කවුරුත් ක්‍රියාවෙන් ඉතා අලංකාර වන්නාදැයි ඔවුන්ව පරීක්ෂා කිරීම සඳහා අප පොළොවෙහි තිබෙන දෙය එයට අලංකාරයක් කළෙමු. 8. තවද නිශ්චය වශයෙන් අප එය මත තිබෙන (සියළු) දෙය (නැති කර) වියළි හිස් (බිමක්) බවට පත් කරන්නන් වෙමු.

9. (ගුහා වැසියන් ගැන යුදෙව්වෝ ඔබගෙන් අසති) එම ගුහා වැසියන් හා (ඔවුන්ගේ) දඬු සන්නස නිශ්චය වශයෙන් අපගේ සාධකයන් අතර ආශ්චර්යමත් දේ යැයි ඔබ සිතන්නේහිද? 10. ඇතැම් තරුණයන් ගුහාවට (අහස සොයා) පැමිණී විට 'අපගේ රබ්! ඔබගෙන් අපට ආශීර්වාදය දෙනු මැන. තවද ඔබ අප වෙනුවෙන් අපගේ කාරියෙහි නිසි මග සූදනම් කර දෙනු මැන' යැයි පැවසුවෝය. 11. එහෙයින් එම ගුහාවෙහි ගණිත ලද අවුරුදු ගණනක් ඔවුන් අපි නිදාවට පත් කළෙමු. 12. පසුව (එම ගුහාවේ) ඔවුන් රැඳී සිටි කාලය ගැන පිරිස් දෙකෙන් කවුරුත් ඉතා හොඳින් දන්නේද යන කරුණ අප දනගැනීම පිණිස අපි ඔවුන්ව පිබිඳව්වෙමු.

13. (මුහම්මද්!) ඔවුන්ගේ පුවත අපි ඔබට සත්‍යය (නම් කුර්ආනය) මගින් දන්වන්නෙමු. නිශ්චය වශයෙන්ම ඔවුන් තම රබ්ව විශ්වාස කළ තරුණයින්ය. තවද අප ඔවුන්ට යහ මගින් අධික කළෙමු. 14. තවද (එකල සිටි රජු ඉදිරියේ) නැගී සිට 'අපගේ රබ් අහසෙහි හා පොළොවෙහි රබ්ය. ඔහු හැර (අන්) දෙවියෙකු අපි නොකැඳවන්නෙමු. (එසේ අප කැඳවුවේ නම්) එවිට අපි නිශ්චය වශයෙන්ම සීමාව ඉක්මවූ ප්‍රකාශයක්ම කීවෙමු.' යැයි ඔවුන් කී මොහොතෙහි අපි ඔවුන්ගේ සිත් (විශ්වාසයෙන්) ස්ථිර කළෙමු. 15. 'අපගේ සමූහය වන මොවුහු ඔහු හැර (අන් දෙය) දෙවිඳුන් ලෙස ගත්තෝය. (එසේ නම්) ඔවුන් (ඔවුන්ගේ නැමදුම) මත එක් පැහැදිලි සාධකයක් ගෙන ආ යුතු නොවේද? එහෙයින් කවුරුන් අල්ලාහ් මත බොරු පවරන්නේද ඔවුන්ටත් වඩා වැරදි මඟට පත්වූවන් කවරුන්ද?' (යැයි ඔවුහු කීවෝය.).

16. 'තවද ඔවුන්ගෙන්ද ඔවුන් අල්ලාහ් හැර නමදින දෙයින්ද ඔබ ඉවත් වන්නේ නම් ගුහාව වෙත (එහි රැදීම පිණිස) යන්න. එවිට ඔබගේ රබ් ඔබට ඔහුගේ ආශීර්වාදය පතුරවනු ඇත. තවද ඔබට ඔබගේ මෙම කාර්යයෙන් පහසු මඟක් සුදානම් කරනුද ඇත. (යැයි ඔවුන් අතර කෙනෙකු පැවසුවේය.)

17. (මුහම්මද්!) තවද සූර්යයාව එය උදාවන විට ඔවුන්ගේ ගුහාවෙන් දකුණු පෙදෙසට එය නැඹුරු වීමද එය බැස යන විට ඔවුන්ගේ වම් පෙදෙසින් එය ඔවුන්ව පසු කර යෑමද ඔබ දකිනු ඇත. තවද ඔවුහු එහි එක් මැද ස්ථානයක සිටින්නෝය. මෙය අල්ලාහ්ගේ සාධක යන්නී ඇති දේය. අල්ලාහ් කවුරුන්ට යහ මග පෙන්වන්නේද ඔහු යහ මග ලැබුවෙක්ය. තවද කවුරුන්ව ඔහු වැරදි මගෙහි යොමු කළේද ඔහුට ඔබ ආරක්ෂකයෙකු හෝ යහ මග පෙන්වන්නෙකුව ලබාගනු නොහැක.

18. (මුහම්මද්!) ඔවුන් නිදියමින් සිටි විටක් ඔවුන් පිබිදී සිටිතැයි ඔබ සිතනු ඇත. තවද අපි ඔවුන්ව දකුණු පෙදසට හා වම් පෙදසට (මාරුවෙන් මාරුවට) පෙරලන්නෙමු. තවද ඔවුන්ගේ සුනඛයා උගේ ගාත් දිග හරිමින් දොරකඩෙහි (වාඩි වී) සිටී. ඔබ ඔවුන්ව එබී බැලුවේ නම් ඔවුන්ගෙන් ඔබ පලායනු ඇත. තවද ඔබ (සිත) ඔවුන් නිසා (ඇති වූ) බියෙන් පිරී යනු ඇත.

19. ඔවුන් (එහි කොපමණ කලක් සිටියේදැයි) ඔවුනොවුන් අතර විමසා ගැනීම පිණිස අපි ඔවුන්ව මෙලෙස පිබිඳවුවෙමු. ඔවුන් අතරින් එක් අසන්නෙකු 'ඔබ කොපමණ(කල)ක් (නින්දෙහි මෙහි) රැඳුනෙහිද?' යැයි ඇසුවේය. (එයට) ඔවුන්(ගෙන් සමහරෙක්) 'අපි එක් දහවලක් හෝ දහවලින් කොටසක් රැඳුනෙමු'. යැයි කීවෝය. ඔවුන්(ගෙන් තවත් ඇතැමෙක්) 'ඔබ කොපමණක් රැඳුනේදැයි හොඳින් දන්නා ඔබගේ රබිය. එහෙයින් ඔබගෙන් කෙනෙකු මෙම රිදී කාසියක් සමඟ නගරයට යවන්න. පසුව ඔහු ඉතා පවිත්‍ර ආභාරය කුමක් දැයි (සොයා) බලා එයින් ඔබට ආභාරයක් ගෙන එනු මැන. තවද ඔහු (නගරයේ මිනිසුන් සමඟ) මෘදුව හැසිරෙත්වා. තවද කිසි කෙනෙකුට ඔබ ගැන නොදන්වත්වා. 20. නිශ්චිත වශයෙන්ම ඔවුන් ඔබව හඳුනාගත්තේ නම් ඔබට ගලින් පහර දෙනු ඇත. නැතිනම් ඔබව ඔවුන්ගේ ධර්මයට හරවනු ඇත. එවිට ඔබ කිසිවිටෙකත් ජය නොලබන්නෙහිය.

21. (එම නගර වැසියන් වන) ඔවුන් නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍ය යැයිද තවද අවසාන දිනය එ(ය පැමිණීමේ)හි කිසිදු සැකයක් නැත යැයිද ඔවුන් දැනගැනීම පිණිස (එම ගුහා වැසියන් වන) ඔවුන්ව (එම නගර වැසියන්ට) අප පෙන්වා දුන්නෙමු. ඔවුන් ඔවුන් අතර (එම ගුහා වැසියන්

වන) ඔවුන්ගේ විෂයයෙහි තර්ක කළ විට 'ඔවුන් මත අපි එක් ඉදිකිරීමක් තනමු. (මන්දයත්) ඔවුන් පිළිබඳ ඉතා දන්නේ ඔවුන්ගේ රබිය.' යැයි ඔවුහු කීවෝය. (තර්ක කළ විට) තමන්ගේ කරුණෙහි ජය ලැබුවන් 'අපි ඔවුන් මත එක් මස්ජිදයක් ගොඩ නගමු' යැයි කීවෝය.

22. '(ගුහාවේ සිටි) ඔවුන් තිදෙනෙකි. ඔවුන්ගේ සුනඛයා ඔවුන්ගෙන් සිව්වැන්නාය' යැයි ඇතැම්හු පවසන්නෝය. තවත් ඇතැම්හු 'ඔවුන් පස්දෙනෙකි. ඔවුන්ගේ සුනඛයා ඔවුන්ගෙන් සයවැන්නාය' යැයි සැඟවුණු දෙය අනුමාන කර පවසන්නෝය. තවත් ඇතැම්හු 'ඔවුන් සත් දෙනෙකි ඔවුන්ගේ සුනඛයා ඔවුන්ගෙන් අටවැන්නාය 'යැයි පවසන්නෝය. (මුහම්මද්!) 'ඔවුන්ගේ ගණන පිළිබඳ ඉතා දන්නා මාගේ රබිය. සුළු පිරිසක් හැර (අන් කිසිවෙකු) ඔවුහු නොදනිති.' යැයි ඔබ පවසන්න. එහෙයින් ඔවුන් ගැන පැහැදිලි (සාධක මත කරනා) තර්ක හැර වෙනත් තර්ක නොකරන්න. (අනුමානයෙන් පවසන්නන් වන) මොවුන් කිසි කෙනෙකුගෙන් ඔවුන් ගැන ප්‍රශ්න නොකරන්න.

23. (මුහම්මද්!) කිසිදු දෙයකට 'නිශ්චිත වශයෙන්ම මම එය හෙට කරන්නෙමි.' යැයි ඔබ කිසිසේත්ම නොපවසන්න. 24. (අල්ලාහ් සිතුවේ නම් හැර යන අරුත ඇති) 'ඉන්ෂා අල්ලාහ්' යැයි හැර (අනෙකක් නොපවසන්න) තවද ඔබට (එය) අමතක වූයේ නම් (සිහිපත් වූ විගසම) ඔබගේ රබිව මෙතෙහි කරන්න. තවද 'යහ මගින් මෙයටත් වඩා සමීප දෙයට මා හට මග පෙන්වන්නට මාගේ රබි මට ප්‍රමාණවත්ය.' යැයි ඔබ පවසන්න.

25. තවද 'ඔවුහු ඔවුන්ගේ ගුහාවෙහි අවුරුදු තුන්සියක් රැඳුණෝය. පසුව (තවත් අවුරුදු) නවයක් ඔවුන් අධික කළෝය.'(යැයි පිරිසක් පවසන්නෝය) 26. (මුහම්මද්!) 'ඔවුන් රැඳීම පිළිබඳ හොඳින් දන්නා අල්ලාහ්ය. අහසෙහි හා

පොළොවෙහි ගුප්ත දෙය ඔහුටම හිමිය. ඔහු කොතරම් හොඳින් බලන්නෙකුද ඔහු කොතරම් හොඳින් සවන් දෙන්නෙකුද සිටින්නේද! ඔවුන්ට ඔහු හැර කිසි ආරක්ෂකයකු නැත. තවද ඔහු තීරණ කිරීමෙහි කිසිදු කෙනෙකුට හවුල් කරගන්නේ නැත' යැයි ඔබ පවසන්න.

27. ඔබගේ රබ්ගේ පුස්තකයෙන් ඔබට දන්වනු ලැබූ දෙය ඔබ පාරායණය කරන්න. ඔහුගේ ප්‍රකාශය වෙනස් කරන්නන් කිසිවෙකු නැත. තවද ඔබ ඔහුගෙන් හැර (අන් කිසිවෙකුගෙන්) ලැගුම් පළක් ලබා නොගන්නෙහිය. 28. (මුහම්මද්!) ඔබ ඔබගේ සිත උදේ සහ දහවල්හි ඔහුගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් තම රබ්ව කැඳවන්නන් සමඟ (සිට) ඉවසා පාලනය කරගන්න. ලොවේ ජීවිතයෙහි අලංකාරය බලාපොරොත්තුවී ඔබ ඔබගේ දෑස් ඔවුන්ගෙන් හරවා නොගන්න. තවද කවුරුන්ව අපගේ මතකයෙන් අප අමතක කරවා පසුව ඔහු ඔහුගේ ආශාව පිළිපැද ඔහුගේ කරුණ සීමාව ඉක්ම වූවක් වූයේද ඔහුව ඔබ නොපිළිපදින්න.

29. (මුහම්මද්!) 'සත්‍යය (වන මෙම කුර්ආනය) මාගේ රබ්ගෙන් (පැමිණි එකක්)ය. එහෙයින් කවුරුන් (එය විශ්වාස කිරීමට) සිතන්නේද ඔහු විශ්වාස කරත්වා. තවද කවුරුන් (එය ප්‍රතික්ෂේප කිරීමට) සිතන්නේද ඔහු ප්‍රතික්ෂේප කරත්වා' යැයි පවසන්න. (නමුත් ප්‍රතික්ෂේප කළ) අපරාධකරුවන්ට එහි බිත්ති ඔවුන්ව වටලාගෙන ඇති නිරය අපි නිශ්චිත වශයෙන්ම සූදානම් කර ඇත්තෙමු. තවද ඔවුන් (එහිදී පිපාසයෙන් වතුර ඉල්ලා) උදව් පැතුවේ නම් ඔවුන්ගේ මුහුණු පුළුස්සා දමන උතුරන ජලය මගින්ම ඔවුහු උදව් කරනු ලබති. පානයෙන් එය ඉතා නරකය. තවද නවාතැන්හිද එ(ම නිරය) ඉතා නරකය.

30. නිශ්චය වශයෙන්ම (එය) කවුරුන් විශ්වාස කර යහපත්

ක්‍රියා කරන්නේද එලෙසින් ක්‍රියාව අලංකාර කළවුන්ගේ කුලිය අපි අපතේ නොයවන්නෙමු. 31. එවැන්නන්ට ඔවුන්ට පහලින් ගංගා ගලා බසින සදාකාලීන උයන් ඇත. එහිදී ඔවුන් රන් වලින් යුත් වළලාභරණයෙන් පළඳවනු ලබති. තවද ඉතා හොඳ සිනිඳු සහ සන සේද වලින් ඔවුහු වස්ත්‍ර අන්දවනු ලබති. ඔවුහු එහි සිහසුන්වල ඇලවී සිටිති. මෙය කුලියෙන් ඉතා හොඳය. තවද නවාතැන්හිද එය ඉතා අලංකාරය.

32. (මුහම්මද්!) මිනිසුන් දෙදෙනෙකුව ඔවුන්ට උදාහරණ ලෙස ඔබ පවසන්න. අප ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුට මිදිවලින් යුත් වතු දෙකක් හිමි කර එය වටා රට ඉඳි මගින් වට කර එදෙක අතර ගොයමක්ද ඇති කළෙමු. 33. එම වතු දෙකම එහි එලය එයින් කිසි අඩුවක් නොකර (ඔහුට) දෙමින් තිබුණි. තවද එදෙක අතර අපි එක් ගඟක්ද ගලා යන්නට සැලැස්වූයෙමු. 34. ඔහුට (එයින් අධික) එලදාව(ක් ලැබෙන කාලය)ක් තිබුණි. පසුව ඔහු සිය සමීපතරයා ඔහු සමඟ කතා කරමින් සිටිය විට ඔහු 'මා ධනයෙන් ඔබටත් වඩා අධික කෙනෙක් වෙමි. තවද පිරිසෙන්ද ඔබටත් වඩා උසස් කෙනෙක් වෙමි.' යැයි කීවේය. 35. පසුව ඔහු (මෙසේ උඩඟු වී) තමාටම අපරාධ කරමින් ඔහුගේ උයනට ඇතුළු වී 'මෙය කිසි කලෙක විනාශ වේ යැයිද මම නොසිතන්නෙමි.' යැයි කීවේය. 36. 'තවද අවසාන (දින)ය ඇති වන්නක් යැයිද මා (නම්) නොසිතන්නෙමි. තවද (එය එසේ පැමිණ) මා මගේ රබ් වෙත හරවනු ලැබුවද හැරෙන තැනෙහි මෙයටත් වඩා උසස් දෙයක්ම මම ලබනු ඇත්තෙමි.

37. ඔහුගේ සමීපතරයා ඔහු සමඟ (මේ පිළිබඳව) තර්ක කරමින් සිටි විට ඔහුට මෙසේ පැවසුවේය 'ඔබව (ආරම්භයේ) මැටියෙන්ද පසුව ශුක්‍රයෙන් මවා පසුව ඔබව (පරිපූර්ණ)

මිනිසෙකු ව මැවූවා වූද ඔබ ප්‍රතික්ෂේප කරනුයේ?’ 38. ‘අල්ලාහ් වන ඔහු මාගේ රබ්‍ය. තවද මා මගේ රබ්‍යට කිසි කෙනෙකු ව සමාන නොකරන්නෙමි.’ 39. ‘තවද ඔබ ධනයෙන් හා දරුවන්ගෙන් ඔබටත් වඩා අඩු කෙනෙකු ලෙසින් මාව දුටුවද ඔබ ඔබගේ උයනට ඇතුලු වූ මොහොතෙහි (උඩගු කම් නොපා) ‘මෙය අල්ලාහ් සිතු දෙයකි. අල්ලාහ් මගින් මිස කිසිදු ශක්තියක් නැත.’ යැයි පවසන්නට තිබුනා නොවේද?’ 40. ‘(ඔබ එසේ නොකළෙහිය.) එහෙයින් මාගේ රබ්‍ය ඔබගේ උයනට වඩා උසස් දෙයක් මට ලබා දී එය (එනම් ඔබගේ වත්ත) ලිස්සන මුඩු බිමක් බවට පත් කරනු පිණිස අහසින් දඬුවමක් එයට එවන්නට හැකිය.’ 41. ‘නැතිනම් එහි ජලය සිඳියන්නට හැකිය. එවිට ඔබට එය සොයාගන්නට නොහැකි වනු ඇත’ (යැයි පැවසුවේය.)

42. (පසුව) ඔහුගේ ඵලදාව (විනාශයෙන්) වටලනු ලැබුවේය. පසුව ඔහු එයට (මුදල්) වියදම් කළ නිසා එය (විනාශ වී) එහි මැහිමත වැටී තිබුනු විට (එය දැක) පසුතැවිල්ලට පත් වී ‘අහෝ මට වූ විපත. මා මාගේ රබ්‍යට කිසිවෙකු ව සමාන නොකරන්නට තිබුනේ නම් (යෙහෙකි නොවේද)’ යැයි කියන්නට විය.

43. තවද ඔහුව අල්ලාහ්ගෙන් පැමිණි දඬුවමින් ආරක්ෂා කරන එක් සේනාවක් ඔහුට නොතිබුනි. තවද ඔහු (තමාවම) ආරක්ෂා කරන්නෙකුවද නොසිටියේය. 44. එවිට උදව් කිරීම (සඳහා බලය ඇත්තේ) සත්‍ය අල්ලාහ්ටමය. කුලියෙන් ඔහු ඉතා ශ්‍රේෂ්ඨය. දඬුවමින්ද ඔහු ඉතා ශ්‍රේෂ්ඨය.

45. තවද (මුහම්මද්!) මෙලොව ජීවිතයට එක් උදාහරණයක් ඔබ ඔවුන්ට පවසන්න. (එය) අහසින් අප පහල කළ ජලය මෙන්ය. පසුව පොළොවෙහි පැළෑටි (එය උරා බී) එය සමඟ මිශ්‍ර විය. (පසුව ගස් වැල් සරුව වැඩුනේය.මෙසේ වූවාට පසුව) සුළඟ (ක් මගින්) විසුරුවා හරින එක් වියලි දෙයක් බවට එය

පත් විය. තවද අල්ලාහ් සෑම දෙයක් මතම ශක්තිය ඇත්තාව සිටින්නේය. 46. තවද ධනය සහ පිරිමි දරුවන් මෙලොව ජීවිතයේ අලංකාරයන්ය. තවද (සදාකල්) ඉතිරිව තිබෙන යහ ක්‍රියාවන් ඔබගේ රබ් වෙත කුලියෙන් ඉතා ශ්‍රේෂ්ඨය. තවද බලාපොරොත්තු තැබිය යුතු දෙයින්ද එය ඉතා ශ්‍රේෂ්ඨය.

47. තවද (මුහම්මද්!) අපි කඳු (එහි ස්ථානයෙන් තවත් ස්ථානයකට) ගමන් කරවා එවිට ඔබ පොළොව හිස් තැනක් ලෙසින් දකින දිනය (ඔබ මෙනෙහි කරන්න. එදින අප) ඔවුන්ව එක් රැස් කරමු. ඔවුන්ගෙන් කිසි කෙනෙකුව අපි අත් නොහරින්නෙමු. 48. තවද ඔවුහු ඔබගේ රබ්ගේ ඉදිරියෙහි පේලි වශයෙන් ගෙන්වනු ලබති. අප ඔබව මුලින් මැවූ ආකාරයටම නිශ්චය වශයෙන් ඔබ අප වෙත පැමිණියෙහිය. එනමුත් පොරොන්දුව ඉටු කරන ස්ථානයක් අප ඔබට පත් නොකරන්නෙමු යැයි ඔබ සිතමින් සිටියේය' (යැයි පවසනු ලබන්නෝය)

49. (මිනිසුන්ගේ ක්‍රියාවන් සටහන් කරන ලද) පොත (ඔවුන් ඉදිරියෙහි) තබනු ලැබේ. එවිට එහි තිබෙන දෙය (දැකීම) නිසා වැරදිකරුවන්ව ක්‍රස්ත වූවන් ලෙසින් ඔබ දකිනු ඇත. තවද ඔවුන් 'අපගේ විනාශයයි. මෙම පොතට කුමක් (වී)ද? (අපගේ ක්‍රියාවලින්) කුඩා හෝ ලොකු සෑම දෙයක්ම එහි සටහන් කර නොමැත' (යැයි ඔවුන් පවසනු ඇත) තවද ඔවුන් කළ දේ ඔවුන් අභිමුඛව සම්ප්‍රාප්තව එය ඔවුන් ලබා ගනු ඇත. ඔබගේ රබ් කිසිවෙකුට අසාධාරණයක් කරන්නේ නැත.

50. තවද 'ආදම්ට ඔබ සිරස නමන්න' යයි අප කී විට ඉබ්ලිස් හැර ඔවුන් (සියල්ලෝම) සිරස නැමූහ. ඔහු ජිත්වරුන්ගෙන් කෙනෙකුව සිටියේය. එහෙයින් ඔහු ඔහුගේ රබ්ගේ අණට අකීකරු විය. (මිනිසුනි!) නිශ්චය වශයෙන් ඔබ සාතාන්වද

ඔහුගේ පරම්පරාවද ඔවුන් ඔබට සතුරන්ව සිටින විටම ආරක්‍ෂකයන් ලෙසින් ගන්නෙහුද? නිශ්චය වශයෙන් මාරු කිරීමෙන් අපරාධකරුවන්ට මෙය ඉතා නරක (මාරු කිරීමක්)ය.

51. තවද අහස හා පොළොව මැවීමටද (මිනිසුන් වන) ඔවුන්ව මැවීමටද මම ඔවුන් (කිසිවෙකු)ව සාක්‍ෂි කරුවන් ලෙසින් පත් නොකළෙමි. තවද මම නොමග ගියවුන්ව උදව් කරුවෙකු ලෙසින් ගන්නෙකුද නොවෙමි.

52. (අල්ලාන් මුෂ්රික්වරුන් අමතා) නිශ්චය වශයෙන් මාගේ හවුල් කරුවන් යැයි ඔබ සිතමින් සිටියවුන්ව (දූන් ඉතින්) කැඳවන්න' යැයි පවසන දිනයෙහි ඔවුහු ඔවුන්ව කැඳවන් නෝය. එවිට ඔවුහු මොවුන්ට පිළිතුරු නොදෙති තවද (එදින) ඔවුන් අතර අපි බෙදුමක්ද ඇති කරන්නෙමු. 53. තවද වැරදිකරුවන් නිරය දූක තමන් එහි වැටෙන්නන් යැයි නිශ්චය වශයෙන්ම දැන ගනු ඇත. තවද ඔවුහු එයින් (ගැලවී) හැරෙන තැනක්ද ලබා නොගන්නෝය.

54. තවද මෙම කුර්ආනයෙහි මිනිසුන්ට එක් එක් උදහරණයක්ම සර්වව පැහැදිලි කර ඇත්තෙමු. නමුත් මිනිසා තර්ක කිරීමෙන් ඉතා අධික වූවෙකි. 55. මිනිසුන්ට ඔවුන් වෙත යහ මග පැමිණි විට (එය) ඔවුන් විශ්වාස කිරීමෙන් හා ඔවුන්ගේ රබ්ගෙන් (ඔවුන්ගේ පාපයට) ඔවුන් සමාව අයැදීමෙන් පැරැණිතන්ගේ ක්‍රමය ඔවුන් වෙත පැමිණීම හෝ (ඔවුන්ගේ ඇස්) ඉදිරියෙහි දඬුවම් පැමිණීම මිස (අන් කිසිවක්) නොවැලැක්වුවේය.

56. සුභාරංචි පවසන්නන් ලෙසින් හෝ අවවාද කරන්නන් ලෙසින් මිස අපි දූතයින්ව (මෙලොවට) නොයැවූයෙමු. (එහෙත්) ප්‍රතික්ෂේප කරන්නන් අසත්‍ය මගින් සත්‍යය විනාශ කිරීම සඳහා ඔවුහු (එම දූතයින් සමඟ) තර්ක

කරන්නෝය. තවද මාගේ වැකි සහ (දඬුවමින්) ඔවුන් අවවාද කරනු ලැබූ දෙය ඔවුහු සරදමක් ලෙසින් ගත්තෝය.

57. තම රබ්ගේ වැකිය මගින් උපදෙස් කරනු ලැබී එය නොතකා හැර (පාපයෙන්) ඔහු පෙරටු කළ දෙය අමතක කළ කෙනෙකුටත් වඩා අපරාධ කරුවා කවුරුන්ද? නිශ්චය වශයෙන්ම අපි එය ඔවුන්ට නොවැටහෙනු පිණිස ඔවුන්ගේ හදවත්වලට තීරයද, ඔවුන්ගේ සවන්වලට බිහිරි බවද ඇති කළෙමු. තවද (එම නිසා මුහම්මද්!) ඔබ ඔවුන්ව යහ මග කරා කැඳවුවද ඔවුහු කිසිවිටෙකත් යහමග නොලබන්නෝය.

58. තවද (මුහම්මද්) ඔබගේ රබ් සමාවන්තාය ආශීර්වාදය ඇත්තාය. ඔවුන් උපයා ගත් (තරක) දෙය නිසා ඔවුන්ව ඔහු (එවෙලෙහිම දඬුවමින්) ග්‍රහණය කර ගන්නේ නම් ඔහු ඔවුන්ට දඬුවම ඉක්මන් කරනු ඇත. එහෙත් ඔවුන්ට (එම දඬුවම සඳහා) නියමිත හෝරාවක් ඇත. (එය පැමිණි විට) ඔවුහු ඔහුගෙන් හැර (එම දඬුවමින් ආරක්ෂා වී) ලැගුමට තැනක් නොලබාගන්නෝය.

59. තවද එම ගම් (වැසියන්) ඔවුන් (දූතයින්ව ප්‍රතික්ෂේප කර) වැරදි කළ විට අපි ඔවුන්ව විනාශ කළෙමු. තවද ඔවුන්ගේ එම විනාශයට අපි නියමිත හෝරාවක්ද ඇති කළෙමු.

60. තවද මුසා තම කොළවාට 'මුහුදු දෙක හමු වන තැනට ලඟා වන තුරු මම ගමන් කරමින්ම සිටිමි. නැතහොත් (ඔහුව මා ලබා නොගත්තේ නම්) බොහෝ කල් (ගමනෙහිම රැඳී) මම ගත කරමින්ම සිටිමි.' යැයි කී මොහොත (මුහම්මද් ඔබ මෙතෙහි කරන්න.)

61. පසුව ඔවුන් දෙදෙනා එම (මුහුදු) දෙක හමු වන තැනට ළඟා වූ විට ඔවුහු ඔවුන්ගේ මත්ස්‍යයාව අමතක කළෝය. පසුව එය උගේ මග මුහුදෙහි උමඟක් සේ ඇති කර ගත්තේය.

62. (ඔවුන්ගේ ගමනාන්ථය මත්ස්‍යයා පැන්න ස්ථානය යැයි නොදන එය) ඔවුන් පසු කර ගිය විට 'අපගේ (උදේ) ආහාරය

ගෙන එන්න. නිශ්චය වශයෙන්ම අපි අපගේ මෙම ගමනෙන් විඩාවට පත්ව ඇත්තෙමු යැයි තම කොඵවාට ඔහු පැවසුවේය.

63. (එයට) ඔහු 'එම ගල් පවිත්‍රයට අප මුවා වූ මොහොත ඔබ දැක්කෙහිද? එවිට නිශ්චය වශයෙන්ම මම මත්සායා ගැන (ඔබට කීමට) අමතක කළෙමි. මා එය (ඔබට) මතක් කිරීමෙන් සාතාන් මිස (අන් කිසිවෙකු) මට අමතක නොකෙරෙව්වේය. උහු (එවිට) උගේ මග විශ්මයජනක ලෙසින් මුහුදෙහි ඇති කර ගත්තේය' යැයි පැවසුවේය. 64. (එයට මූසා වන) ඔහු 'එ(ම ස්ථාන)යයි අපි සොයමින් සිටියේ.' යැයි කීවේය. පසුව ඔවුන් දෙදෙනා (එම ස්ථානය) නැවත සොයමින් පැමිණි මගෙහිම හැරුණෝය. 65. පසුව ඔවුහු අපගේ (යහපත්) ගැත්තන් අතරින් එක් ගැත්තෙකුට හමු වූවෝය. ඔහුට අපි අපගෙන් වූ ආශිර්වාදයක් දී තිබුනෙමු. අපගෙන් (ලැබූවා) වූ දැනුමෙන් (මූසා වන) ඔහුට අපි ඉගැන්වූයෙමු.

66. 'යහපතින් ඔබ උගන්වනු ලැබූ දෙයින් ඔබ මාහට ඉගැන්වීම සඳහා මා ඔබව අනුගමනය කරන්නද?' යැයි මූසා ඔහුගෙන් ඇසුවේය. 67. (එයට) ඔහු 'මා සමඟ ඉවසීමෙන් සිටීමට නිශ්චය වශයෙන්ම ඔබට ශක්තිය නොමැත' යැයි කීවේය. 68. 'පුවතින් කුමක් ගැන ඔබ පරිපූර්ණයෙන් නොදන්නෙහිද එය මත ඔබ කෙසේ ඉවසන්නෙහිද?' (යැයිද ඔහු ඇසුවේය.) 69. (එයට මූසා වන) ඔහු 'අල්ලාහ් සිතුවොත් මා ඔබට කිසි කරුණක අකීකරු නොවී ඉවසිලිවන්තයෙකුට ඔබ මාව ලබාගනු ඇත.' යැයි කීවේය. 70. (එයට) ඔහු 'ඔබ මාව අනුගමනය කරන්නේ නම් (මා කරන) කිසි කරුණක් පිළිබඳව එහි විස්තරය මා ඔබට දන්වන තෙක් ඔබ මාගෙන් නොඅසන්න.' (යැයි ගිවිස ගත්තේය)

71. (මෙසේ තීරණය කර) පසුව ඔවුහු දෙදෙන නැවෙහි

නගින කුරු පයින්ම ගමන් කළෝය. (එහි නැගීමෙන් පසුව) ඔහු එය සිදුරක් ඇති කළේය. (මෙය දැක මූසා වන) ඔහු 'මෙහි සිටින්නන්ව ඔබ ගිල්වීමට ඔබ එය හිල් කළෙහිද?' (යැයි අසා) 'නිශ්චය වශයෙන්ම ඔබ දුෂ්ට දෙයක්ම කළෙහිය.' යැයි කීවේය.

72. (එයට) ඔහු 'මා සමඟ ඉවසීමෙන් සිටීමට නිශ්චිත වශයෙන්ම ඔබට ශක්තිය නැත යැයි මම නොකීවෙමිද?' යැයි කීවේය.

73. (එයට මූසා වන) ඔහු 'මට අමතක වූ දෙයකින් මාව වරදට අසු නොකරන්න. තවද මාගේ විෂයයෙහි මට අපහසු තාවයද ඇති නොකරන්න.' යැයි කීවේය.

74. පසුව ඔවුහු දෙදෙනා (නැවෙත් බැස) ගමන් කළෝය. අවසානයෙහි ඔවුහු එක් ළමයෙකු ව හමු වූනෝය. ඔහු ඔහුව (එනම් එම ළමයාව) මරණයට පත් කළේය. (එයට මූසා වන) ඔහු 'කිසිම ප්‍රාණයක් නැසීමට නොකළ එක් පරිශුද්ධ ප්‍රාණයක් ඔබ විනාශ කළෙහිද?' (යැයි අසා) 'නිශ්චිත වශයෙන්ම ඔබ පිළිකුල් සහගත දෙයක් කළෙහිය.' යැයි කීවේය.

75. (එයට) ඔහු 'මා සමඟ ඉවසීමෙන් සිටීමට නිශ්චිත වශයෙන්ම ඔබට ශක්තිය නැත යැයි මම නොකීවෙමිද?' යැයි කීවේය.

76. (එයට මූසා වන) ඔහු 'මෙයට පසුව මා ඔබගෙන් යම් දෙයක් ගැන ඇසුවේ නම් ඔබ මාව ඔබ ළඟ නොතබාගන්න. නිශ්චිත වශයෙන්ම (මට) සමා වීමේ සීමාව ඔබ මාගෙන් ඉක්ම වී ගියේය.' යැයි කීවේය.

77. පසුව ඔවුහු ගම් වැසියන් වෙත පැමිණෙන තෙක් ඇවිදමින් ගියෝය. ඔවුහු දෙදෙනා එහි වැසියන්ගෙන් ආහාර දෙන මෙන් ඉල්ලා සිටියෝය. නමුත් ඔවුහු මෙම දෙදෙනාට ආගන්තුක සත්කාර කිරීමෙන් වැළකුනෝය. පසුව වැටෙන්නට මෙන් තිබෙන එක් බිත්තියක් එහිදී ඔවුහු දෙදෙනා දුටුවෝය. පසුව ඔහු එය (නොවැටෙන ආකාරයට) කෙලින් කර තැබුවේය. (එයට මූසා වන) ඔහු 'ඔබ සිතුවේ නම් මෙයට (මෙහි වැසියන්ගෙන්) කුලියක් ගන්නට

තිබුණි.’ යැයි කීවේය. 78. (එයට) ඔහු ‘මෙයයි මා සහ ඔබ අතර වෙන් වීම. ඔබ කුමක් මත ඉවසීමට ශක්තිය නොදරුවේද එහි විස්තරය මම (දැන්) ඔබට දන්වන්නෙමි.’ යැයි කීවේය.

79. ‘එම නැව එම මුහුදෙහි වැඩ කරමින් සිටි දුගීන් කිහිප දෙනෙකුට අයත් එකක්ව තිබුණි. එහෙයින් මම එය පළද සහිත එකක් කිරීමට සිතුවෙමි. (මන් දයන් මොවුන් යන මගෙහි) මොවුන්ගේ පිටු පස එක් රජෙකු සිටියේය. ඔහු (පළද නොමැති) නැව් බලනත් කාරයෙන් ගනිමින් සිටියේය.

80. ‘තවද (මා ඝාතනය කළ) එම ළමයා වන ඔහුගේ දෙමව්පියෝ (යහපත්) විශ්වාසිතයන්ව සිටියෝය. (මොහු වැඩි ලොකු වුවාට පසුව) සීමාව ඉක්ම වීමෙන් සහ (අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන් දෙදෙනාව මොහු අපහසුවට පත් කරනු ඇති යැයි අපි බිය වූවෙමු.

81. ‘එහෙයින් මොහුටත් වඩා පරිශුද්ධයෙන් උසස් සහ කරුණා වෙන් ඉතා සමීප කෙනෙකුව ඔවුන් දෙදෙනාගේ රබ් ඔවුන්ට මාරු කර දීම අපි ප්‍රිය කළෙමු.

82. ‘එම බිත්තියේ විෂයය නම් එම නගරයෙහි අනාථ ළමුන් දෙදෙනෙක් සිටියෝය. එ(ම බිත්තියෙ)හි යට ඔවුන් දෙදෙනාට අයත් එක් නිධානයක් තිබුණි. ඔවුන්ගේ පියා යහපත් කෙනෙකුව සිටියේය. එහෙයින් ඔබගේ රබ්ගෙන් වූ ආශිර්වාදයක් ලෙසින් ඔබගේ රබ් ඔවුන් දෙදෙනා ඔවුන්ගේ වැඩිවියට පත් වී ඔවුන්ගේ නිධානය ඔවුන් පිට කර ගත යුතු යැයි සිතුවේය. මේවා මම මාගේ කැමැත්තෙන් නොකළෙමි. ඔබ කුමක් මත ඉවසීමට ශක්තිය නොදරුවෙහිද එහි විවරණය මෙයයි’ (යැයි පැහැදිලි කළේය.)

83. (මුහම්මද්! යුදෙව්වන් වන) ඔවුන් ඔබගෙන් සුල් කර්නයිත් පිළිබඳව අසති. ‘ඔහුගේ පුවත මම ඔබට පාරායණය කර

පෙන්වන්නෙමි' යැයි ඔබ පවසන්න. 84. නිශ්චය වශයෙන්ම අප පොළවෙහි (ඇති දෙය) ඔහුට පහසු කර දුන්නෙමු. තවද සෑම දෙයකින්ම (ඒවායින් නිසි ප්‍රයෝජනය ගන්නා) මග අපි ඔහුට දුන්නෙමු.

85. එහෙයින් ඔහු (ඒවායින්) එක් මගක් අනුගමනය කර ගියේය. 86. අවසානයෙහි ඔහු සූර්යයා බසින තැනට ලඟා වූ විට එය මඩ (සහිත) මුහුදෙහි බසිනු දුටුවේය. එහිදී එක් සමූහයක්ද ඔහු දුටුවේය. 'සුල් කර්නයිත්! ඔබ (ඔවුන්ට) දඬුවම් කරන්න. එසේ නැතිනම් ඔවුන්වෙත අලංකාර දෙයක් පත් කරන්න.' යැයි අපි (ඔහුට) පැවසුවෙමු. 87. එහෙයින් ඔහු (ඔවුන්ට) 'කවුරුන් අපරාධ කරන්නේද ඔහුට අපි දඬුවම් කරන්නෙමු. පසුව ඔහු තමාගේ රබ් වෙත හරවනු ලැබී ඔහු ඔහුව දැඩි දඬුවමින් දඬුවම් කරනු ඇත.' යැයි කීවේය. 88. 'එහෙත් කවුරුන් විශ්වාස කර යහපත් ක්‍රියා කරන්නේද ඔහුට අලංකාර කුලිය ඇත. තවද අප අපගේ විෂයයෙන් ඔහුට පහසු දෙයම පවසමු.' (යැයිද සුල් කර්නයිත් පැවසුවේය.)

89. පසුව ඔහු තවත් එක් මගක් අනුගමනය කර ගියේය. 90. අවසානයෙහි ඔහු සූර්යයා උදාවන තැනට ලඟා වූ විට එය එක් සමූහයක් ළඟින් උදාවනු දුටුවේය. ඔවුන්ට එයින් (ආරක්ෂා වීමට) කිසි ආවරණයක් අපි ඇති නොකළෙමු. 91. තවද එසේම දැනුමෙන් ඔහු ළඟ තිබුනු දෙය නිශ්චය වශයෙන්ම අපි හොඳින් දැන සිටියෙමු.

92. පසුව ඔහු තවත් එක් මගක් අනුගමනය කර ගියේය. 93. අවසානයෙහි ඔහු කඳු දෙකක් අතර (ඇති තැනකට) ලඟා වූ විට එදෙකටම ඔබ්බෙන් (ඔහුගේ) කීම වටහා නොගන්නා පිරිසක් දුටුවේය. 94. ඔවුන් (ඔහුට සංඥා මගින්) 'සුල් කර්නයිත්! නිශ්චය වශයෙන්ම ය:ජුජ් සහ ම:ජුජ් (අපගේ) පොළවෙහි

කෝලාහල ඇතිකරන්නන්ව සිටින්නෝය. එහෙයින් අප සහ ඔවුන් අතර ඔබ එක් පවුරක් ඇති කරනු පිණිස අප ඔබට එක් ගෙවීමක් දෙන්නද?’ යැයි ඇසුවේය.

95. (එයට) ඔහු ‘මාගේ රබ් මාහට කුමන දෙයෙහි පහසු කර දුන්නේද එය වඩා උසස්ය. (ඔබගේ) ශක්තියෙන් ඔබ මට උදව් කරන්න. ඔබ සහ ඔවුන් අතර එක් ස්ථිර පවුරක් මම ඇති කරන්නෙමි.’ යැයි කීවේය. 96. ‘ඔබ මට යකඩ කැබලි ගෙනෙවින් දෙන්න. (එමගින් කඳු දෙක අතර ඇති බැවුම පුරවන්න.)’ අවසානයෙහි කඳු දෙක අතර (මුදුනට) එය සමාන වූ විට ‘(දැන්) පිඹින්න’ යැයි ඔහු කීවේය. ඔහු එය ගිනි බවට පත් කළ විට ‘උණු කළ තඹ මා වෙත ගෙන එන්න. මා එය එහි වක් කරමි.’ යැයි කීවේය. 97. පසුව (යෂ්ඡ් සහ මෂ්ඡ් වන) ඔවුන් එහි නැගීමට ශක්තිය නොදරති. තවද එය හිල් කිරීමටද ඔවුන් ශක්තිය නොදරති. 98. (මෙසේ කළ පසු) ඔහු ‘මෙය මාගේ රබ්ගෙන් වන දයාදයක්ය. එහෙයින් මාගේ රබ්ගේ පොරොන්දුව (වන අවසාන දිනය පැමිණෙන විට) ඔහු එය දූවිලි බවට පත් කරනු ඇත. තවද මාගේ රබ්ගේ පොරොන්දුව සත්‍යයව තිබේ.’ යැයි කීවේය.

99. එදින ඇතැමුන්ව තවත් ඇතැමුන් සමඟ (මුහුදු රැල්ල මෙන්) මිශ්‍ර වන්නට අපි අත් හරින්නෙමු. පසුව සූර් (නලාව) පිඹිනු ලබයි. එවිට ඔවුන් සියල්ලන්වම අප එක්රැස් කරන්නෙමු. 100. තවද එදිනදී ප්‍රතික්ෂේප කරමින් සිටියවුන්ට නිරය අපි ඉදිරිපත් කරන්නෙමු. 101. ඔවුන් කෙබන්දන්දයන් ඔවුන්ගේ ඇස් මත මා සිහිපත් කිරීමෙන් එක් තිරයක් තිබුනි. තවද (උපදෙස්වලට) සවන් දීමට ඔවුහු ශක්තිය නොදැරුවන්වම සිටියෝය.

102. ප්‍රතික්ෂේප කළවුන් මා අත්හැර මාගේ ගැත්තන්ව

(ඔවුන්ට) ආරක්ෂිතයන් ලෙසින් ගැනීමට සිතන්නෝද? නිශ්චය වශයෙන්ම අපි (මෙවන්) ප්‍රතික්ෂේප කළවුන්ට නිරය එක් සංග්‍රහයක්ව සුදානම් කර ඇත්තෙමු.

103. (මුහම්මද්!) 'ක්‍රියාවෙන් අධික අලාභයට පත් වූවන් ගැන අප ඔබට දන්වන්නද?' යැයි ඔබ (ප්‍රතික්ෂේප කළවුන්ගෙන්) අසන්න. 104. ඔවුන් කෙබන්දන්දයන් ඔවුන්ගේ උත්සාහය මෙලොව ජීවිතයෙහි එල නොමැත්තක් විය. තවද (මෙසේ තිබියදීත්) ඔවුහු (තමුන්) ක්‍රියාවෙන් නිශ්චය වශයෙන්ම අලංකාරය කරන්නෝය යැයි සිතන්නෝය. 105. තම රබ්ගේ වැකි සහ ඔහුව හමු වීම ප්‍රතික්ෂේප කළේ මෙවන්නන්ය. එහෙයින් ඔවුන්ගේ ක්‍රියාවන් අවලංගු විය. එහෙයින් කියාමත් දිනයෙහි ඔවුන්ට (කුසල් තරාදියෙහි) කිසිදු බරක් ඇති නොකරන්නෙමු. 106. මාගේ වැකි සහ මාගේ දූතයින්ව ඔවුන් සරදමක් ලෙසින් ගෙන ප්‍රතික්ෂේප කළ නිසා නිරය වන මෙයයි ඔවුන්ගේ කුලිය.

107. නිශ්චය වශයෙන්ම (කවුරුන්) විශ්වාස කර යහක්‍රියා කරන්නේද ඔවුන්ට ෆිර්දවුස් නම් ස්වර්ගය සංග්‍රහයක්ව තිබෙනු ඇත. 108. ඔවුන් එහි සදාකාලිකව සිටින්නන්ය. ඔවුහු එයින් හැරීමට නොපතන්නෝය.

109. (මුහම්මද්!) 'මාගේ රබ්ගේ වැකිවලට (එය ලිවීම සඳහා) මුහුද (සම්පූර්ණයෙන්ම) තීන්ත බවට වූවත් මාගේ රබ්ගේ වැකි (ලියා) අවසන් වීමට පෙර මුහුද ඉවර වනු ඇත. එය මෙන්ම (තවත් මුහුදක්) අප උදව්වට ගෙන ආවද කම් නැත.' යැයි ඔබ පවසන්න. 110. (මුහම්මද්!) 'මාද ඔබ මෙන්ම මනුෂ්‍යයෙකු පමණි. ඔබගේ විශ්වාධිපතියා එකම විශ්වාධිපතියාය. එහෙයින් කවුරුන් තම රබ්ව හමු වීමට ආශා කරන්නේද ඔහු යහ ක්‍රියා කර තම රබ්ගේ නැමුදුමට කිසිකෙනෙකුව සමාන නොකරත්වා' යැයි ඔබ පවසන්න.

19. මර්යම් - මර්යතූමිය / යේසුතුමන්ගේ මව (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ
නාමයෙන් (ආරම්භ කරමි)

1. කාආ් හා යා අයින් සාද්
2. (මුහම්මද්! මෙය) ඔබගේ රබ් තම ගැත්තා ස්කරියයාට කළ ආශිර්වාදය ගැන සිහිපත් කිරීමකි. 3. ඔහු තම රබ්ව රහසිගතව කැඳවූ මොහොත (මෙතෙහි කරන්න) 4. 'මාගේ රබ්! නිශ්චය වශයෙන්ම මම මාගේ අස්ථි දුර්වල වූවෙකුට සිටිමි. තවද (මාගේ) හිස (කෙස්ද) පැහීමෙන් පිරී ඇත. මාගේ රබ්! (මේ වන තුරු) මම ඔබගෙන් ප්‍රාර්ථනා කර (ඇසූ දෙයින්) අභාග්‍ය වන්නයෙකු නොවූවෙමි' යැයි කීවේය. 5. 'නිශ්චය වශයෙන්ම මට පසු මාගේ ඥාතීන්(ගේ පාප ක්‍රියාව) ගැන මම බිය වෙමි. තවද මාගේ බිරිඳද වඳ ස්ත්‍රියෙකු වූවාය. එහෙයින්(මට පසුව මාගේ කාරියන් භාර ගන්නා) ඔබගෙන් වූ එක් උරුමක්කාරයෙක් මට ඔබ දෙනු මැනවි. 6. ඔහු මට උරුමක්කාරයකු වනු ඇත. තවද යෑකුබ්ගේ පවුලෙන්ද උරුමක්කාරයකු වනු ඇත. තවද මාගේ රබ්! ඔහුව (ඔබ) තෘප්තියට පත් වූවෙකුට කරන්න. (යැයිද කීවේය).
7. 'ස්කරියයා! නිශ්චය වශයෙන්ම අපි ඔබට එක් පුතෙකු (දීම) මගින් සුභාරංචි පවසන්නෙමු. ඔහුගේ නම යන්යා වේ. මෙ(ම නාම)යට මින් පෙර (එමගින්) නම් තැබූවෙකු අපි පත් නොකළෙමු.'(යැයි අල්ලාහ් කීවේය.) 8. (එයට) ඔහු 'මාගේ රබ්! මාගේ බිරිඳද වඳ ස්ත්‍රියෙකුට සිටින්නීය. මමද මහළු බවෙහි උච්චය හමු වී ඇත්තෙමි. (මෙසේ තිබියදී) මට පුතෙකු ඇති වන්නේ කෙසේද?' යැයි ඇසුවේය.

9. (එයට) ඔහු 'එය එසේමය' යැයි කීවේය. 'මෙය මා හට ඉතා පහසු දෙයකි. (මන්දයත්) මෙයට පෙර ඔබ කිසිදෙයක්ව නොතිබුණු විටම මම ඔබව නිශ්චය වශයෙන්ම මැවූවෙමි.' යැයි ඔබගේ රබ් (ඔහුට) කීවේය. 10. (එයට) ඔහු 'මාගේ රබ්! (මේ සඳහා) මට එක් සලකුණක් පත් කරනු මැනවි.' යැයි කීවේය. ('ඒ සඳහා වන) ඔබගේ සලකුණ නම් ඔබ සුවෙන් සිටින විට රාත්‍රි තුනක් මිනිසුන් සමඟ කථා නොකිරීමය' යැයි කීවේය. 11. පසුව ඔහු (ඔහුගේ) පුද්ගලයන් තම සමූහයා වෙත ගොස් 'උදේ සහ සවස (අල්ලාහ්ව) සුවිශුද්ධ කරන්න.' යැයි ඔවුන්ට සංඥා කළේය.

12. (අප පොරොන්දු වූ ආකාරයට යන්යා ඉපදි පසුව අපි ඔහුට) 'යන්යා! ඔබ මෙම පුස්තකය හොඳින් ග්‍රහණය කර ගන්න.' (යැයි කීවෙමු.) තවද ඔහු කුඩා ළමයෙකු ව සිටියදීම අපි ඔහුට තීක්ෂණ බුද්ධිය දුන්නෙමු. 13. තවද අපගෙන් වූ සෙනෙහසක් සහ (පාපයෙන්) පරිශුද්ධ භාවය (අපි ඔහුට දුන්නෙමු.) තවද ඔහු බිය බැතියෙකු වද සිටියේය. 14. තවද ඔහු තම දෙමව්පියන්ට උපකාර කරන්නෙකු වද (සිටියේය.) තවද ඔහු උඩඟු කෙනෙකු ව හෝ අකීකරු කෙනෙකු ව නොසිටියේය. 15. තවද ඔහු ඉපදුණු දිනයෙහිද ඔහු මරණයට පත් වන දිනයෙහිද ඔහු ජීවය ලැබුවෙකු ව (නැවත) නැගිටුවන දිනයෙහිද ඔහුට ශාන්තිය ඇති වේවා.

16. (මුහම්මද්!) මෙම පුස්තකයෙහි මර්යමි ගැනද මෙනෙහි කරන්න. ඇය සිය නිවැසියන් වෙතින් ඇත් වී නැගෙනහිර දෙස පිහිටි එක් තැනෙක හුදෙකලා වූ විට 17. තමාව ඔවුන්ගෙන් (වසන්තර ගැනීමට) ඇය තීරයක් ඇති කර ගත්තාය. එවිට අපගේ (ජීබ්රීල් නම්) ආත්මයාණන්ව ඇය වෙත යැව්වෙමු. ඔහු නියම මිනිසෙකුගේ ස්වරූපයෙන් ඇය ඉදිරියේ දෘශ්‍යමාන

විය. 18. (ඔහුව දුටු ඇය) 'නිශ්චය වශයෙන්ම ඔබගෙන් මම රැක ගන්නා මෙන් පරම දයාත්විතයාගෙන් රැකවල් පතමි. ඔබ බියබැතියෙක් නම් (මා සමීපයට නොඑනු)' යයිද කීවාය.

19. (එයට) ඔහු 'ඔබට පවිත්‍රවූ පුතකු මම දයාද කිරීමට ඔබගේ රබ් වෙතින් පැමිණි දූතයෙකුම වෙමි' යයි පැවසීය. 20. එයට ඇය 'මට කෙසේ පුතකු ඇති විය හැකිද? කිසිදු පුරුෂයෙකු මා (මෙතෙක්) ස්පර්ශ කරද නැත්තේය. තවද මම අශීලාචාර පැවතුම් ඇති තැනැත්තියක්ද නොවෙමි' යයි කීවාය. 21. එයට ඔහු 'එය එසේම වනු ඇත. තවද 'එය මා හට ඉතා පහසු දෙයකි. ඔහුව මිනිසුන්ට සලකුණක් ලෙසින් හා අපගෙන් ආශීර්වාදයක් ලෙසින් කරනු පිණිස මෙය තීන්දු වූ දෙයකැ' යි ඔබගේ රබ් පවසන්නේය' යයිද (එම දූතයා) කීය.

22. පසුව ඇය (ඊසා වන) ඔහුව පිළිසිඳියාය. පසුව එය සමග ඇත තැනකට ඇය ගියාය. 23. පසුව ප්‍රසූත වේදනාව වනාහී ඉදි ගසෙක පා මුල දක්වා ඇය රැගෙන ගියේය. 'මෙයට පෙරම මා මරණයට පත් වී අමතක කරනු ලැබූ තැනැත්තියක් බවට පත් වන්නට තිබුනි නොවේද?' යි ඇය කීවාය.

24. එවිට ඇයට පහළින් සිට (ජබරීල් වන) ඔහු ශබ්ද නඟා ඇය අමතා 'ඔබ දුක් නොවන්න. ඔබට පහළින් ඔබගේ රබ් එක් උල්පතක් හට ගත්වා ඇත. 25. තවද මෙම ඉදි ගසේ පහළ කොටස ඔබ දෙසට අදිනු. (එවිට) එය ඉදුනු ගෙඩි ඔබ මත හෙලනු ඇත. 26. එවිට ඔබ අනුභව කරන්න. තවද (ජලයද) පානය කරන්න. (තවද මෙම දරුවා ලැබූ නිසා) සතුටු දැසින් යුතුව සිටින්න. පසුව මනුෂ්‍යයන් කිසිවෙකු ඔබ දුටුවහොත් 'මම පරම දයාබරයාට(කථා නොකරන) උපවාසය ඉටා ඇත්තෙමි. එහෙයින් කිසිදු මිනිසෙකු සමග අද දින කිසිසේත් කථා නොකරමි' යයි (හස්ත මුද්‍රාවෙන්) කියන්න' යයිද කීවේය.

27. පසුව (එම බිළිඳු වැදූ පසු) එය ඔසවා ගෙන සිය සමූහයා වෙත ඇය පැමිණියාය. ඔවුන් 'මර්‍යමි! නිශ්චය වශයෙන්ම තහනම් කරනු ලැබූ ක්‍රියාවක් (කිරීමේ දුෂ්ට ඵලය) නුඹ ගෙනැවිත් ඇත' යයි කීහ. 28. (තවද ඔවුන්) 'භාරූන්ගේ සොයුරියේ! නුඹගේ පියා නරක මිනිසෙකුව සිටියේ නැත. නුඹගේ මවද නොමනා හැසිරීම් ඇති ස්ත්‍රියක්ව සිටියේ නැත' යයිද කීහ.

29. එවිට ඇය (මේ පිළිබඳ දරුවාගෙන් අසා ගන්නැයි කියන්නාක් මෙන්) බිළිඳු වෙත (අත දිගු කරමින්) සංඥා කළාය. (එයට) ඔවුන්, 'තොට්ලේලේ සිටින බිළිඳෙකුගෙන් අපි කෙසේ කථා කර (මේ පිළිබඳ අස) මුදු?' යි (පෙරලා) ඇසූහ. 30. එවිට (බිළිඳු කථා කරමින්) 'නිශ්චය වශයෙන්ම මම අල්ලාහ්ගේ ගැත්තා වෙමි. ඔහු මට පුස්තකයක්ද දී පණිවිඩකරුවෙකු බවටද පත් කර ඇත්තේය' යයි පැවසීය. 31. (තවද) 'මා කොහි සිටියද මා භාග්‍යවන්තයෙකු බවට ඔහු පත් කර ඇත්තේය. තවද මා ජීවත්ව සිටින්නාක් වන්දනයෙන්ද සකාතයෙන්ද මට උපදෙස් කර ඇත. 32. 'තවද මාගේ මවට මා තුනි පුදන්නෙකු ලෙසින් (පත් කර) උඩඟු පුද්ගලයෙකු (හෝ) අභාග්‍යසම්පන්න යෙකුව (හෝ)ඔහු මා නොකළේය. 33. (එමෙන්ම) මා උපත ලැබූ දිනයේද මා මරණයට පත් වන දිනයේද මා නැවත ජීවය ලැබී නැගිටවනු ලබන දිනයේද මා කෙරෙහි ශාන්තිය ඇති වේවා' යයිද (එම බිළිඳු පැවසීය).

34. මර්‍යමිගේ පුත් ඊසා මොහුය. කුමක් පිළිබඳ ඔවුන් තර්ක කරමින් සිටිනද ඒ පිළිබඳ සත්‍ය වදන මෙයයි. 35. අල්ලාහ් (වන) ඔහු කිසිදු පුත්‍රයෙකු ගත යුතු නැත. ඔහු ඉතා සුවිශුද්ධය. යම් කාරියක් තීරණය කළ කල්හි ඔහු ඒ සඳහා පවසනුයේ (එසේ) 'වනු' යනුවෙනි. එය (එසේම) වන්නේය.

36. 'මිනිසුනි! මාගේ රබ් හා ඔබගේ රබ් අල්ලාහ් පමණකි. එහෙයින් ඔහු ව පමණක් ඔබලා නමදින්න. එයයි සෘජු මාර්ගය වන්නේය' (යයිද එම බිලිද පැවසීය) 37. නමුත් ඔවුහු පිරිස් ඔවුන් අතර මත හේද ඇති කළෝය. එහෙයින් (අප පැවසූ මෙය) ප්‍රතික්ෂේප කරන්නන්ට දැවැන්ත දිනයෙහි දර්ශනය දකින ස්ථානයෙහි (ඇති වන්නේ) විනාශයයි. 38. අප වෙත ඔවුන් පැමිණෙන දිනයෙහි ඔවුන්ව ඇසීමට සහ බැලීමට (ශක්තිය ඇති) කළ දෙය කුමක්ද? නමුත් එම අපරාධකරුවෝ අද දින පැහැදිලි නොමගෙහි සිටින්නෝය.

39. තවද (මුහම්මද්! ගණන් බලා) කටයුතු තීන්දු කරනු ලබන විට පසුතැවිලි වන (එම) දිනය පිළිබඳ ඔවුන්ට අනතුරු අගවා අවවාද කරන්න. නමුත් (දැන්) ඔවුහු (එය) අමතකව සිටිති. ඔවුහු විශ්වාස නොකරති. 40. නිශ්චය වශයෙන්ම පොළොව හා එය මත සිටින්නන්ව අපි උරුම කර ගන්නෙමු. ඔවුහු සියල්ලෝම අප වෙතම මුදවනු ලබන්නෝය.

41. තවද (මුහම්මද්!) මෙම පුස්තකයෙහි ඔබ ඉබ්‍රාහිම්ව සිහිපත් කරන්න. නිශ්චය වශයෙන්ම ඔහු අතිශයින්ම සත්‍යවත්ත නබිවරයෙකු ව සිටියේය. 42. ඔහු තම පියා අමතා 'මාගේ පියාණෙනි! කිසිවක් ශ්‍රවණය නොකරන හා (කිසිවක්) නොබලන ඔබ වෙතින් කිසිවක් නොවළක්වන දෙය ඔබ නමදින්නේ ඇයිද?' යි ඔහු කීවනම (ඔබ මෙතෙහි කරන්න) 43. 'මගේ පියාණෙනි! නිශ්චය වශයෙන්ම ඔබට නොපැමිණි දෙය(ක්) ස්ථීරවම ඥාණයෙන් මා වෙත පැමිණ ඇත. එහෙයින් ඔබ මා අනුගමනය කරන්න. (එවිට) මම සෘජු වූ මගක් ඔබට පෙන්වන්නෙමි' (යැයිද) 44. 'මාගේ පියාණෙනි! සාතාන්ව ඔබ නමදිනු එපා. නිශ්චය වශයෙන්ම සාතාන් පරම දයාබරයාට පිටුපාත්තෙකු ව සිටින්නේය' (යැයිද) 45. 'මගේ පියාණෙනි!

පරම දයාබරයා වෙතින් වන හිංසනය ඔබව ග්‍රහණය කර ගැනීම මම බිය වෙමි එවිට ඔබ සාතාන්ට (නිරයෙහි) මිත්‍රයෙකු වනු ඇත' (යැයිද ඔහු කී විට...)

46. (...ඉබ්‍රාහිම්ගේ පියා) 'ඉබ්‍රාහිම්! මාගේ දෙව්වරුන්ව ඔබ ප්‍රතිකෂේප කරන්නෙහිද? ඔබ මෙයින් ඉවත් නොවුවහොත් මම ඔබට ගල් ගස(ා මරා දම)මි. ඔබ මා වෙතින් බොහෝ කලකට ඇත්ව යනු' යැයි කීවේය. 47. (එයට ඉබ්‍රාහිම්) 'ඔබට ශාන්තිය ඇති වේවා! ඔබ වෙනුවෙන් මම මාගේ රබ් වෙතින් සමාව අයදිමි. නිශ්චය වශයෙන්ම ඔහු මා කෙරෙහි දයාව ඇත්තෙක්වම සිටින්නේය' යැයි කීවේය. 48. 'ඔබ ගෙන්ද අල්ලාහ් හැර ඔබ අමතන දේවලින්ද මම ඉවත් වෙමි. මාගේ රබ්ටම මම පුර්වතා කරමින් සිටිමි. මාගේ රබ්ට ප්‍රාර්ථනා කරමින් සිටීම මා අභාග්‍යවත්තයෙකු නොවීම මට සෑහේ' (යැයිද ඉබ්‍රාහිම් කීවේය)

49. පසුව ඔහු ඔවුන් වෙතින්ද අල්ලාහ් හැර ඔවුන් වදිමින් සිටි දේ වෙතින්ද ඉවත්වූ විට ඉස්හාක්ව හා යෑකූබ්ව අපි ඔහුට (මතු පරම්පරාව ලෙසින්) දයාද කළෙමු. ඔවුන්ව අපි නබ්වරුන් බවටද කළෙමු. 50. තවද අපගේ ආශීර්වාදයෙන් ඔවුන්ට දයාද කළෙමු. උසස් නම්බු නාමද අපි ඔවුන්ට ඇති කළෙමු.

51. තවද මෙම පුස්තකයෙහි මුසා ගැනද සිහිපත් කරන්න. නිශ්චය වශයෙන්ම ඔහු පවිත්‍ර කරනු ලැබුවෙක්ව සිටියේය. තවද ඔහු (අපගේ) නබ්වරයෙකු හා (විශේෂ දූතයෙකු හෙවත්) රසූල්වරයෙකුවද සිටියේය. 52. තවද 'තුර්' කන්දේ දකුණු දෙසින් සිට අප ඔහුව අඬ ගසා රහස් කථා කරන්නෙකු ලෙසින් ඔහුව අප සමීප කර ගත්තෙමු. 53. තවද අපගේ ආශීර්වාදයෙන් ඔහුගේ සොහොයුරු හාරුන්ව ඔහුට නබ්වරයෙකු ලෙසින් ත්‍යාග කළෙමු.

54. තවද මෙම පුස්තකයේ ඉස්මායිල් ගැනද සිහිපත් කරන්න.

නිශ්චය වශයෙන්ම ඔහු පොරොන්දුවෙහි සත්‍යවත්තයෙකු ව සිටියේය. තවද ඔහු (අපගේ රසුල්වරයෙකු හෙවත් විශේෂ) දූතයෙකු ව හා නබිවරයෙකු ව සිටියේය. 55. තවද (මුහම්මද්!) ඔහු සිය නිවැසියන්ව සලාතය මගින් හා සකාතය මගින් අණ කරන්නෙකු ව සිටියේය. තවද ඔහු සිය රබ් වෙත තෘප්තියට පත් වූවෙකු වද සිටියේය. 56. තවද (මුහම්මද්!) මෙම පුස්තකයේ ඉදිරිස් ගැනද සිහිපත් කරන්න. නිශ්චය වශයෙන්ම ඔහු සත්‍යවත්ත නබිවරයෙකු ව සිටියේය. 57. තවද අපි ඔහු ව ඉතා විශිෂ්ඨ තැනකට උසස් කර ඇත්තෙමු.

58. ආදම්ගේ පරම්පරාවේ නබිවරුන්ගෙන්ද නූන් සමග අප (නැවට) නංවා ගත්තවුන්ගෙන්ද ඉබ්‍රාහීම් ඉස්මායිල්ගේ පරම්පරාවෙන්ද අප සෘජු මගෙහි ගමන් කරවා අප තෝරා ගත් අයගෙන් කවුරුන්ට අල්ලාහ් දායාදය ලබා දුන්නේද එවැන්නන් මොවුන්ය. ඔවුන්ට පරම දයාබරයාගේ වැකි පාරායණය කර පෙන්වනු ලැබුවහොත් ඔවුන් සිරස පහත් කළවුන් ව හා හැඳුවන් ව වැටෙනු ඇත. (සජ්ද 5)

59. ඔවුන්ගෙන් පසු දුෂ්ට පාරම්පරිකයෝ පත් වූවෝය. ඔවුහු සලාතය අපතේ හැරියෝය. ඔවුහු සිතැඟි අනුගමනය කළෝය. එහෙයින් ඔවුන්ට එලොව දිනයෙහි දූවැන්න නපුරක් හමුවන්නේය. 60. (නමුත්) ඔවුහුගෙන් කවුරුන් (පසුතැවිලි වී) සමාව අයැද විශ්වාස කර යහකියා කරන්නෝද ඔවුන් හැර. ඔවුන් ස්වර්ගයට ඇතුල් වන අතර ඔවුහු මදකුදු අසාධාරණය කරනු නොලබන්නෝය.

61. පරම දයාබරයා සිය ගැත්තන්ට (එය) වසන්වම තිබෙන විටම පොරොන්දු වූ 'අද්න්' (නම් වන) ස්වර්ගයන් (ඔවුන්ට ඇත). නිශ්චය වශයෙන්ම ඔහුගේ පොරොන්දුව පැමිණෙන්නක්වම තිබෙන්නේය. 62. එහි ඔවුහු 'සලාම්' (එනම් ශාන්තිය) යන්න

හැර (අන් කිසි) අනවශ්‍ය දෙයක් ශ්‍රවණය නොකරති. ඔවුන්ට එහි උදයෙහි හා සැන්දෑවෙහි බොහුන්ද ඇත්තේය. 63. එම ස්වර්ගය අපගේ ගැත්තන්ගෙන් බියබැතියන්ට අප උරුම කර දෙන්නකය.

64. තවද (ජබ්රිල්) 'ඔබගේ රබ්ගේ අණ පරිදි මිස අප (ලොවට) බසින්තේ නැත. අප ඉදිරියේ තිබෙන දේද අපට පිටුපස තිබෙන දෙය හා ඒ අතර තිබෙන දේ (හිමි) ඔහුටමය. තවද ඔහු (කිසිවක්) අමතක වන්නෙකුවද නැත' (යැයි කීවේය)

65. අහසෙහි හා පොළොවෙහිද එම දෙක අතර තිබෙන දෙයෙහි රබ් ඔහුය. එහෙයින් ඔහුවම නමදින්න. තවද ඔහුව නැමදුම් කිරීමෙහි ඔබ ඉවසිලිමත්ව සිටින්න. තවද ඔහුට සමාන කෙනෙකුව ඔබ දන්නෙහිද?

66. 'මම මරණයට පත් වූයේ නම් නැවතත් පණ දී පිට කරනු ලබන් නෙමිද?' යැයි මිනිසා අසන්නේය. 67. මෙයට පෙර ඔහු කිසිම දෙයක්ව නොසිටියදී ඔහුව අපි නිශ්චය වශයෙන්ම මැවූවෙමු යන්න මිනිසා සිතා නොබලන්නේද? 68. (මුහම්මද්!) එහෙයින් ඔබගේ රබ් මත දිවුරා අපි ඔවුන්වද (ඔවුන්ව නොමග යැවූ) සාතාන්වද නිශ්චය වශයෙන්ම එක් රැස් කරන්නෙමු. පසුව නිරය අවට දණගැස්වූවන් ලෙසින් ඔවුන් ගෙනෙන්නෙමු.

69. පසුව සෑම පිරිසකින්ම කවුරුත් පරම දයාබරයාට පිටුපෑමෙහි ඉතා දැඩි(ව සිටියේ)ද ඔහුව ගලවා (ඉවතට) ගන්නෙමු. 70. පසුව එ(ම නිරයට ඇතුළු වන්නට කවුරුත් ඉතාම සුදුස්සන්දැයි නිශ්චය වශයෙන්ම අපි දන්නෙමු. 71. තවද ඔබගෙන් කිසිදු කෙනෙක් (සිරාත් නම් පාලම වන) එය පසු කරන්නන් මිස නැත. ඔබගේ රබ් මත මෙය අනිවාර්යයෙන් තීඤ්ඤ කරන ලද්දකි. 72. පසුව බියබැතිවී සිටියවූන්ව අපි (නිරයෙන්)

මුද්‍රා ගන්නෙමු. අපරාධ කරුවන්ව දණගැස්වූවන් ලෙසින්ම එහි අත් හරින්නෙමු.

73. තවද ඔවුන්ට අපගේ වැකි පැහැදිලිව පාරායණය කරනු ලැබුවේ නම් (ඔවුන් අතර) ප්‍රතිකේෂප කළවුන් විශ්වාස කළවුන්ට '(අප අතර) කුමන පිරිසට රැඳුම්පළෙහි ඉතා විශිෂ්ඨ (තැන ලැබී තිබේ)ද සභාවෙන් ඉතා අලංකාර(තැන ලැබී තිබේ)ද?' යැයි පවසන්නේය. 74. තවද ඔවුන්ට පෙර අපි සමූහයන් කිහිපයක්ම විනාශ කර ඇත්තෙමු. ඔවුහු නායකත්වයෙන්ද පෙනුමෙන්ද ඉතා අලංකාරවූවන්ව සිටියෝය.

75. (මුහම්මද්!) කවුරු නොමග සිටින්නෝද ඔවුන්ට පරම දයාබරයා කල් දීම දීර්ඝ කරන්නේය. අවසාන වශයෙන් ඔවුන්ට පොරොඤ්ඤා වූ දෙය (මෙලොවෙහි) වේදනාව(ලෙසින්)ද නැතිනම් අවසාන දින(යේ දෙනු ලබන හිංසන)ය ලෙසින් ඔවුන් දකින විට ස්ථානයෙන් කවුරුත් ඉතා නරකද සේනාවෙන් කවුරුත් ඉතා දුබලද යැයි ඔවුන් දැන ගනු ඇත.

76. තවද යහමගෙහි සිටින්නන්ට අල්ලාහ් යහ මග අධික කරන්නේය. ස්ථීරව තිබෙන යහකියා ඔබගේ රබ් වෙත කුලියෙන් ඉතා ශ්‍රේෂ්ඨවද ආපසු හැරෙන ස්ථානයෙන්ද ඉතා ශ්‍රේෂ්ඨවද තිබෙන්නේය.

77. (මුහම්මද්!) අපගේ වැකි ප්‍රතිකේෂප කර තවද 'මම (අවසාන දිනයෙහි) වස්තුව සහ දරුවන් දෙනු ලබන්නෙමි' යැයි පවසන්නාව ඔබ දුටුවෙහිද?. 78. ගුප්ත දෙය ඔහු දැන සිටින්නේද? නැතිනම් ඔහු අල්ලාහ්ගෙන් එක් පොරොඤ්ඤාවක් ලබා ගත්තේද? 79. එසේ නැත. ඔහු පවසන දෙය අපි ලියන්නෙමු. (එයට ගැලපෙන පරිදි) හිංසාවෙන් අපි ඔහුට අධික කරන්නෙමු. 80. තවද ඔහු පවසන දෙය අපි උරුම කර ගන්නෙමු. තවද ඔහු අප වෙත තනිවම පැමිණෙනු ඇත.

81. ඔවුන්ට ඔවුන්ම උදව්කරුවන් වනු පිණිස අල්ලාහ් නොවන අනෙක් දේ දෙව්වරුන් ලෙසින් ගත්තේය. 82. එසේ නැත. ඔවුන් ඔවුන්ට නැමදුම් කළ බව ඔවුන් ප්‍රතිකෂේප කරනු ඇත. තවද ඔවුන් ඔවුන්ට විරුද්ධ වනුද ඇත.

83. (මුහම්මද්!) ප්‍රතිකෂේප කළවුන්ව (නරක දේ කරන ලෙස) පොළඹවන්නට සාතාන්ව අපි යැවුවෙමු යන්න ඔබ නුදුටුවේද?

84. එහෙයින් ඔවුන් වෙනුවෙන් ඔබ ඉක්මන් නොවන්න. තවද (ඔවුන්ගේ හිංසනයේ දිනය) අපි ගණිමින්ම සිටින්නෙමු.

85. බියබැතියන්ව පරම දයාබරයා වෙත ගෞරවනීය පිරිසක් ලෙසින් එක්රැස් කරන දිනයෙහි (හා) 86. වැරදිකරුවන්ව පිපාසිතයන් ලෙසින් නිරය වෙත අප ඇද ගෙන එන (දිනයෙහි)

87. දයාබරයා වෙතින් ගිවිසුමක් ලබා ගත්තවුන් හැර අන් කිසිවෙක් තවත් කෙනෙකු වෙනුවෙන් ආයාචනා කිරීමට අනුමැතිය නොලබන්නෝය.

88. තවද අල්ලාහ් දරුවෙකු ලබා ගත්තේය යැයි ඔවුහු පවසන්නෝය. 89. (මුහම්මද්!) 'ඔබ ඉතා දරුණු දෙයක් ගෙන ඇත්තෙහිය' (යැයි ඔවුන්ට පවසන්න) 90. අහස පිපිරෙන්නටද පොළොව දබැ වෙන්නටද කඳු සුනුවිසුනු වන්නටද සමීප වූයේ...

91. පරම දයාබරයා දරුවෙකුව ලබා ගත්තේය යැයි ඔවුන් ප්‍රකාශ කළ නිසාය. 92. තවද දරුවෙකු ලබා ගැනීම අල්ලාහ්ට ගැලපෙනු නොමැත. 93. අහසෙහි හා පොළොවෙහි සිටින සියල්ලන් පරම දයාබරයා වෙත (යටහත්) ගැත්තන්ව පැමිණෙනු මිස (දරුවන් වන්නේ) නැත. 94. ඔවුන්ව නිශ්චය වශයෙන්ම ඔහු වටලා ගත්තේය. තවද ඔවුන්ව තියුණු ලෙසින් ඔහු ගණන් කර ඇත්තේය. 95. ඔවුන් සියල්ලන්ම ඔහු වෙත තනිවම පැමිණෙන්නන්ය. 96. නිශ්චය වශයෙන්ම විශ්වාස කර යහකියා කළවුන්ට පරම දයාබරයා සෙනෙසහක් ඇති කරන්නේ.

97. (මුහම්මද්!) මෙමගින් ඔබ බියබැතියන්ට සුභාරංචි පවසන්නටද තර්ක කරන පිරිසට මෙමගින් අවවාද කරනු පිණිසද ඔබගේ බසින්ම මෙය අපි (පහළ කර) පහසු කළෙමු.

98. ඔවුන්ට පෙර සමූහයන් බොහෝමයක් අපි විනාශ කර ඇත්තෙමු. ඔවුන්ගෙන් යම් කිසි කෙනෙකු ව ඔබ දකින්නෙහිද? නැතිනම් ඔවුන්ගේ කුඩා ශබ්දයක් හෝ ඔබ ඇසුවෙහිද?

20. තාහා - අරාබි හෝබිය (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. තාහා
2. ඔබට දුෂ්කරතා ඇති කරන්නට (මෙම) කුර්ආනය ඔබ මත අපි පහළ නොකළෙමු.
3. බියබැති වන්නන්ට උපදෙසක් ලෙසින් මිස (මෙය අපි පහළ නොකළෙමු)
4. පොළොව හා උස් වූ අහස් මැවූවාගෙන් (මෙය) පහළ කරනු ලැබ ඇත.
5. අර්රහ්මාන් (නම් දයාබරයා) අර්ෂ් (නම් ඔහුගේ සිහසුන) මත උසස් විය.
6. අහසෙහි ඇති දෙයද, පොළොවෙහි ඇති දෙයද, මේ දෙකට අතර ඇති දෙයද, පොළොව යට ඇති දෙයද, ඔහුටම හිමිය.
7. (මුහම්මද්!) වචනය ඔබ හඬ නගා පැවසුවද නිශ්චය වශයෙන්ම රහසද, එයටත් වඩා වසන් වූ දෙයද ඔහු දැන ගන්නේය.
8. අල්ලාහ් ඔහු හැර නැමදීමට සුදුස්සෙක් (තවත්) නැත. ඔහුට අලංකාර නාමයන් ඇත.
9. තවද (මුහම්මද්!) මුසාගේ පුවත ඔබ වෙත පැමිණියේද?
10. (තුර් නම් කන්දෙහි) ඔහු ගින්න දුටු විට සිය පවුලේ අය

අමතා 'ඔබ මෙතැන රැඳී සිටින්න. නිශ්චය වශයෙන්ම මම ගින්නක් දකින්නෙමි. එයින් පෙනෙල්ලක් ඔබට ගෙන ඒමට හෝ නැතිනම් ගින්නේ ආලෝකයෙන් මට මඟක් ලබා ගැනීමට හෝ හැකිය' යැයි ඔහු කීවේය.

11. එහෙයින් ඔහු එය වෙතට පැමිණී විට 'මූසා' යැයි ඔහු අමතනු ලැබීය. 12. 'නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් මම වෙමි. එහෙයින් ඔබගේ පාවහන් යුගල ගලවා දමන්න. නිශ්චය වශයෙන්ම ඔබ 'තුවා' නම් ශුද්ධවූ කඳු පාමුල සිටින්නෙහිය' 13. 'තවද ඔබව මම (මාගේ දූතයෙකු ලෙසින්) තෝරා ඇත්තෙමි. (එහෙයින්) 'වහී' මගින් දන්වනු ලබන දෙයට සවන් දෙන්න. 14. 'නිශ්චය වශයෙන්ම අල්ලාහ් මම වෙමි. මා හැර (අන්) දෙව්දෙක් නැත. (එහෙයින්) මටම නමදින්න. (තවද) මා මෙතෙහි කිරීම පිණිස සලාතයද ඉටු කරන්න. 15. 'නිශ්චය වශයෙන්ම (අවසාන) හෝරාව හට ගන්නක්වම තිබෙන අතර සෑම කෙනෙකුම තමන් කළ වැයම් සඳහා කුලී දෙනු ලැබීම පිණිස එය (මිනිසුන්ගෙන්) වසන් කර තැබීමටම මම නැඹුරු වෙමි. 16. 'එහෙයින් එය විශ්වාස නොකර සිය සිතැඟි අනුගමනය කරන්නා එය වෙතින් ඔබව නොහරවන්නවා. එසේ වුවහොත් ඔබ විනාශ වනු ඇත.

17. තවද 'මූසා! ඔබගේ දකුණ(තෙ)හි තිබෙන්නේ කුමක්ද?' (යැයි අල්ලාහ් ඇසුවේය) 18. (එයට) ඔහු 'මෙය මාගේ සැරයටියයි. මෙය මත මම ඇල වෙමි. එමගින් මාගේ එළුවන්ට කොළ කඩමි. තවද මෙයින් මට අනේක ප්‍රයෝජන ඇත' යැයි කීවේය. 19. (එයට අල්ලාහ්) 'මූසා! ඔබ එය (බීම) දමන්න' යැයි කීවේය. 20. එවිට ඔහු එය (බීම) දූම්මේය. එසමයෙහි එය නලියමින් යන විශාල සර්පයෙකු බවට පත් විය. 21. 'ඔබ එය ග්‍රහණය කරන්න. තවද බිය නොවන්න. හනික අපි එය

පළමු සැටියටම පත් කරන්නෙමු' යැයි (අල්ලාහ්) පැවසීය. 22. ඔබගේ අත ඉල මතට තබන්න. කිසිදු හානියකින් තොරව එය දීජනිමත් සුදකින් බබලනු ඇත. 23. '(මෙලෙසින්) අපගේ දවැන්ත සාධකවලින් (ඇතැමක්) ඔබට පෙන්වීමට (මෙම හමුව අපි සැලැසුම් කළෙමු යැයිද අල්ලාහ් පැහැදිලි කළේය). 24. ඔබ ගිර්අවුන් වෙත යන්න. නිශ්චය වශයෙන්ම ඔහු සිය සීමාව ඉක්මවා ඇත්තේය.

25. (එයට මූසා) 'මාගේ රබ්! මාගේ සිත පුළුල් කරනු මැන. 26. 'මාගේ කාරිය මට පහසු කරනුද මැන. 27. 'මාගේ දිවේ ඇති ගැටයද ලිහනු මැන. 28. (එවිට) 'මා කියන්නක් ඔවුන් වටහා ගනු ඇත. 29. 'මාගේ පවුලේ අයගෙන් (කෙනෙකුව) මට උදව් කරන්නෙකු බවටද පත් කර දෙනු මැන. 30. 'මාගේ සොහොයුරු හාරූන්ව (එසේ පත් කර දෙනු මැන.) 31. 'ඔහු මගින් මාගේ ශක්තිය ස්ථිර කරනු මැන. 32. 'මාගේ කාරියන්හි ඔහුව එක් කරනු මැන. 33. 'අප ඔබට ආ වඩා ප්‍රශංසා කරනු පිණිස (හා) 34. 'අප ඔබව වැඩියෙන් මෙනෙහි කරනු පිණිසද (මෙසේ කරනු මැන) 35. නිශ්චය වශයෙන්ම ඔබ අපව බලන්නාවම සිටින්නේය' (යැයි මූසා කන්නලව් කළේය) 36. (එයට අල්ලාහ්) 'මූසා! ඔබ ඉල්ලා සිටි දෙය ඔබට නිශ්චය වශයෙන්ම දෙනු ලැබී ඇත' යැයි පැවසීය.

37. '(මෙයට පෙර) තවත් එක් වතාවකද අපි ඔබට (මෙලෙසින්) ආශීර්වාද කර ඇත්තෙමු. 38. 'ඔබගේ මවට දූන්විය යුතු දේ අප දන්වූ සමයෙහි (එනම්) 39. (ඔබගේ මව අමතා) 'ඔහුව කුඩයක තබා එය ගඟට විසි කරන්න. එවිට ගඟ ඔහුව ඉවුරට ලඟා කරනු ඇත. මා හට සතුරෙකුවද ඔහුට සතුරෙකුවද සිටින්නා ඔහුව ගනු ඇත' යැයි (කීවෙමු) 'තවද මා වෙතින් ඔබට දයාවද වර්ෂා කළෙමි. තවද මාගේ දසුනෙහි ඔබ ඇති දූඩි

කරනු ලැබීම පිණිස... 40. ඔබගේ සොහොයුරිය (එය අසලින්) ගමන් කළ විට (එම කුඩය ගත් අය අමතා) 'ඔහුව (රැක ගැනීම) භාරගන්නෙකුව මා ඔබට දන්වන්නද?' යි ඇය ඇසුවාය. පසුව ඔබගේ මවගේ දෑස් (සතුටින්) සිසිල් වනු පිණිසද ඇය ශෝක නොවනු පිණිසද ඔබව අපි (ඇයට) ආපසු දුන්නෙමු. තවද (පසු කලෙක) ඔබ මිනිසෙකු විනාශ කළෙහිය. එම දුකෙන්ද ඔබව අපි මිදුවෙමු. තවද ඔබව පරීක්ෂා කරනු පිණිස (පරීක්ෂණ ගතනාවකින්) අපි පරීක්ෂා කළෙමු. පසුව මදියන් වැසියන් සමග වසර කිහිපයක් ඔබ රැඳී සිටියේය. එයින් පසුව මුසා අප තීරු කළාක් මෙන් (මෙතැනට) ඔබ පැමිණියේය.

41. 'තවද ඔබව මා වෙනුවෙන් මම තෝරා ඇත්තෙමි. 42. 'එහෙයින්' ඔබද ඔබගේ සොහොයුරාද මාගේ සාධකයන් රැගෙන යන්න. ඔබ දෙදෙනා මා සිහි කිරීමෙන් විඩාවට පත් නොවන්න. 43. 'ඔබ දෙදෙනා ගිරිඅවුත් වෙත යන්න. නිශ්චය වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ඇත්තේය. 44. 'එහෙයින් ඔබ දෙදෙනා සුමුදු වදනක්ම ඔහුට පවසන්න. (ඇතැම් විට) ඔහු එයින් උපදෙස් ලැබිය හැකිය. නැතිනම් බිය විය හැකිය' (යැයි අල්ලාහ් පැවසීය).

45. (එයට) ඔවුන් දෙදෙනා 'අපගේ රබ්! ඔහු අපට හානිය ඇති කරන්නට හෝ සීමාව ඉක්මවන්නට හෝ හැකිය යැයි අපි නිශ්චය වශයෙන්ම බිය වෙමු' යැයි කීවෝය. 46. (එයට අල්ලාහ්) 'ඔබ දෙදෙනා බිය නොවන්න. නිශ්චය වශයෙන් මම ඔබ සමග (සිට සියල්ල) අසමිත්ද බලමින්ද සිටිමි' යැයි කීවේය. 47. 'එහෙයින් ඔබ දෙදෙනා ඔහු වෙත පැමිණ 'අප දෙදෙනා ඔබගේ රබ්ගේ දූතයන්ය. (එහෙයින්) ඉස්රාඊල්ගේ දරුවන්ව අප සමග එවන්න. ඔවුන්ට හිංසාද නොකරන්න. නිශ්චය වශයෙන්ම අපි ඔබගේ රබ් වෙතින් සාධක ඔබ වෙත රැගෙන

පැමිණ ඇත්තෙමු. සෘජු මග ගමන් කරන්නන්ට ශාන්තිය ඇති වේවා' යැයි ඔබ දෙදෙනා පවසන්න. 48. '(සත්‍යය) අසත්‍ය කර ප්‍රතිකෂේප කරන ඔහු මත නිශ්චය වශයෙන්ම හිංසනය ඇති වේ යැයි අපට දන්වනු ලැබ ඇත' (යැයිද ඔබ දෙදෙනා ගිරිඅවුන්ට පවසන්න).

49. (එසේ ඔවුන් කළ විට ගිරිඅවුන්) 'මූසා! ඔබ දෙදෙනාගේ රබ් කවුරුන්ද?' යි ඇසුවේය. 50. (එයට මූසා වන) ඔහු 'කවුරුන් විසින් සෑම දෙයකටම එහි ස්වරූපය ලබා දී පසුව එයට නිසි මගද පෙන්වා දී ඇත්තේද ඔහුය අපගේ රබ්' යැයි කීවේය. 51. (එසේ නම්) 'පෙර විසූ පරම්පරාවේ තත්ත්වය කුමක්ද?' යැයි ඔහු ඇසුවේය. 52. (එයට) ඔහු 'ඒ පිළිබඳ ඥාණය මාගේ රබ් වෙත (ඇති) පුස්තකයේ ඇත. (එම විෂයයෙහි) මාගේ රබ් (කිසිදු) වරදක් නොකරනු ඇත හා (ඒ පිළිබඳ) අමතකද නොකරනු ඇත.

53. ...ඔහු කෙබන්දෙක්ද යත් පොළොව පලසක් මෙන් කර එහි ඔබ වෙනුවෙන් මංද ඇති කළේය. තවද අහසේ සිට ජලය පතිත කරන්නේය. එමගින් අපි විවිධ (පලා) වර්ග පිට කර ගන්නෙමු' (යැයි කීවේය) 54. '(එයින් ඔබද) අනුභව කරන්න. (එයින්) ඔබගේ සිවුපාවුන්ටද උළා කන්නට සලස්වන්න. නුවණැතියන්ට නිශ්චය වශයෙන්ම මෙහි බොහෝ සාධක ඇත. 55. එයින් (භූමියෙන්) ම අපි ඔබව මැව්වෙමු. තවද එයට ම ඔබ යවන්නෙමු. නැවත අපි ඔබව (භූමියෙන්) නැගිටවන්නෙමු.

56. පසුව අපගේ සෑම සාධකයක්ම අපි ඔහුට පෙන්වූයෙමු. නමුත් ඔහු (ඒ සියල්ල) අසත්‍ය (යැයි ප්‍රතිකෂේප) කළේය. තවද ප්‍රතිකෂේප කළේය. 57 'මූසා! ඔබගේ හූනියම මගින් අපව අපගේ භූමියෙන් පිටමං කිරීමටද ඔබ පැමිණියේ?' යැයිද ඔහු ඇසුවේය. 58. 'එසේ නම් මෙවැනිම වූ හූනියමක් මගින් අපද

ඔබ වෙත එන්නෙමු. එහෙයින් අප හෝ ඔබ එයින් වෙනස් නොවන්නට අප හා ඔබ අතර මධ්‍යස්ත වූ තැනෙක වේලාවක් නියම කරනු' යැයිද (ගිර්අවුන්) කීවේය.

59. (එයට මුසා) 'උත්සව දිනයම ඒ සඳහා වන ඔබගේ නියමිත දිනය වේ. තවද මිනිසුන් සියල්ලන්ම පෙරවරු වෙහිම එක්රැස් කරනු ලැබිය යුතුය' යැයි කීවේය. 60. පසුව ගිර්අවුන් ආපසු ගොස් (හුනියම සඳහා අවශ්‍ය) සිය කුමන්ත්‍රණ රැස් කිරීමෙන් පසුව (නියමිත ස්ථානයට) පැමිණියේය. 61. (එවිට) මුසා (එහි රැස්ව සිටියවුන් අමතා) 'ඔබට විනාශයමය. අල්ලාහ් මත බොරුවක් ගොතනු එපා. (එසේ කළහොත්) ඔහු (සිය) හිංසනයෙන් ඔබව විනාශ කරනු ඇත. තවද කවුරුත් බොරුවක් ගොතන්නේද ඔහු අලාභයට පත් විය' යැයි කීවේය.

62. (මෙය ඇසූ) ඔවුන් තම කාරියෙහි තමන් අතර තර්ක කරමින් රහසින් සාකච්ඡා කළහ. 63. (පසුව) ඔවුන් 'නිශ්චය වශයෙන්ම මොවුන් දෙදෙනා හුනියම්කරුවන්මය. තම හුනියමෙන් ඔබව ඔබගේ භූමියෙන් පිට කරන්නටද ඔබගේ උසස් මාර්ගය නැති කරන්නටද මෙම දෙදෙනා සිතති. 64. 'එහෙයින් ඔබගේ උපායෙහි ඔබ ස්ථීරව සිට පසුව පෙළ ගැසෙමින් පැමිණෙන්න' යැයි (කීවෝය). අද දින අභිබවන්නා ජය ගනු ඇත' (යැයි කීවෝය)

65. පසුව (හුනියම්කරුවන් වන) ඔවුහු 'මුසා! (පළමුව) ඔබ (හුනියම කරලියට) දමන්නේද? නැතිනම් දමන්නන්ගෙන් පළමුවැන්නන් අප වන්නද?' යැයි ඇසුවෝය. 66. (එයට) ඔහු 'එසේ නොව ඔබ (පළමුවෙන්) දමන්න' යැයි කීවේය. එවිට (ඔවුන් එසේ කළ අතර එසමයෙහි) ඔවුන්ගේ කෘ හා සැරයටි ඔවුන්ගේ හුනියම හේතුවෙන් නිශ්චය වශයෙන්ම (සර්පයන් මෙන්) කඩිනමින් දුවන්නාක් මෙන් ඔහුට දිස් විය.

67. එහෙයින් තමාට බියක් දූනෙනු මුසාට හැඟුනි. 68. (එවිට අප ඔහු අමතා 'මුසා!) ඔබ බිය නොවන්න. නිශ්චය වශයෙන්ම (අද දින) අහිඛවන්නා ඔබමය' යැයි කීවෙමු. 69. තවද 'ඔබගේ දකුණ(තෙ)හි තිබෙන දෙය ඔබ දමන්න. ඔවුන් කළදේ එය ගිලිනු ඇත. ඔවුන් කළ සියල්ල හුනියම්කරුවන්ගේ උපක්‍රම පමණක්ම වේ. හුනියම්කරුවා කොහි පැමිණියද ඔවුන් ජය නොලබන්නේය' (යැයිද අල්ලාහ් කීවේය). 70. (පසුව මුසා අහිඛවනය කළ විට) හුනියම්කරුවන් සිරස පහත් කරමින් (මුනිනත) හෙළනු ලැබ 'අප භාරුන් (හා) මුසා දෙදෙනාගේ රබ්ව විශ්වාස කළෙමු' යැයි කීවෝය.

71. (මෙය දුටු ගිර්අවුන්) මා ඔබට අනුමැතිය දීමට පෙර ඔබ ඔහුව විශ්වාස කළේය. (එසේ නම්) ඔබට හුනියම ඉගැන්වූ ඔබගේ ප්‍රධානියා නිශ්චය වශයෙන්ම ඔහුම (විය යුතු)ය. එහෙයින් ඔබගේ අත් හා පාද මා මාරුවට සිදු දමමි. තවද ඉදි කඳෙහි නිශ්චය වශයෙන්ම මා ඔබ ඇණ ගසන්නෙමි. හිංසනය කිරීමෙහි ප්‍රබලයා හා ස්ථිරවන්නයා අප අතරින් කවුරුන්දැයි ඔබ එවිට නිශ්චය වශයෙන්ම දැන ගනු ඇත' යැයි කීවේය.

72. (එයට ඔවුන් ගිර්අවුන් අමතා) 'අපට පැමිණ ඇති පැහැදිලි සාධකයට වඩා හා අප මැවූවාටත් වඩා (ඉහලින්) අප ඔබ තෝරා නොගන්නෙමු. එහෙයින් ඔබ කුමක් තීරු කරන්නට යන්නේද එය තීරු කරනු. ඔබ කියන තීරු සියල්ල (බලපානු ඇත්තේ) මෙලොව දිවියට පමණි' යැයි කීවෝය. 73. (තවද) අපගේ පාපයන්ද ඔබගේ බල කිරීම නිසා අප කළ හුනියම්ද ඔහු අපට සමා වනු පිණිස නිශ්චය වශයෙන්ම අපි අපගේ රබ්ව විශ්වාස කළෙමු. (තවද) අල්ලාහ් විශිෂ්ඨයා හා නිත්‍යව සිටින්නාද වන්නේය' යැයිද කීවෝය.

74. නිශ්චය වශයෙන්ම කවුරුන් සිය රබ්ව වෙත

වැරදිකරුවෙකුට එන්නේද ඔහුට නිශ්චය වශයෙන්ම නිරය (සුදනම් කර) තිබේ. ඔහු එහි මරණයට පත් වන්නේද නැත ජීවත් වන්නේද නැත. 75. තවද කවුරුත් විශ්වාස කළවුන් ලෙසින් යහකියා සමග ඔහු වෙත එන්නේද එවැන්නන්ට උසස් තනතුරු ඇත්තේය. 76. (ඔවුන්ට) එයට පහළින් ගංගා ගලා බසිමින් තිබෙන සදකාලික උද්‍යාන ඇත. ඔවුන් එහි සදකල් රැ දෙනු ඇත. එය සුවිශුද්ධයන්ගේ කුලිය වෙයි.

77. තවද නිශ්චය වශයෙන්ම අප මුසාට 'ඔබ මාගේ ගැත්තන් කැටුව රාත්‍රියෙහි (පිටත්වී) යන්න. (අතර මග හමුවන) මුහුදට (ඔබගේ සැරයටියෙන්) ගසා වියලී මාර්ගයක් ඔවුන් වෙනුවෙන් ඇති කරන්න. (ගිර්අවුන් වන) ඔහු ඔබට ලඟා වනු ඇත යැයි ඔබ බිය නොවන්න. දුක්ද නොවන්න' (යැයි අපි මුසාට දන්වූයෙමු) 78. ගිර්අවුන් සිය සේනා සමග ඔවුන්ව ලුහුබැඳ ගියේය. එවිට ඔවුන්ව වෙලා ගන්නා දෙ(ය වූ ජලස්කන්ද)ය ඔවුන් වෙලා ගත්තේය. 79. ගිර්අවුන් සිය සමූහයා මඟ වැරදුවේය. (ඔවුන්ට) සෘජු මාර්ගය ඔහු පෙන්වූයේද නැත.

80. 'ඉස්රාර්ල්ගේ දරුවනි! නිශ්චය වශයෙන්ම අපි ඔබගේ සතුරා වෙතින් ඔබව මුදවා ඇත්තෙමු. 'තුර්' හි දකුණු පස අපි ඔබට පොරොන්දු වූයෙමු. (ආහාර ලෙසින්) 'මන්නු සල්වා' (නම් ආහාර) ඔබ මත පහළ කළෙමු. 81. 'අප ඔබට දී ඇති දෙයින් යහපත් දෙය ඔබ අනුභව කරන්න. එහි ඔබ සීමාවද නොඉක්මවන්න. (එසේ ඉක්මවුවහොත්) ඔබ මත මාගේ උදහස පහළ වනු ඇත. කවුරුත් මත මාගේ උදහස පහළ වන්නේද ඔහු (නිරයට) වැටුනේය. 82. 'තවද කවුරුත් පසුතැවිලි වී විශ්වාස කර යහකියාද කර එයින් පසු සෘජු මගෙහි ස්ථිර වන්නේද ඔහුට නිශ්චය වශයෙන්ම මම සමා වන්නෙක්මි.

83. තවද 'මුසා! ඔබගේ සමූහයා අත්හැර (ඔබ පමණක්

මෙහි) පැමිණීමට ඔබව උත්සුක කළේ කුමක්ද?’ (යැයි අල්ලාහ් මූසාගෙන් ඇසුවේය) 84. (එයට) ඔහු ‘ඔවුහු මාගේ පිය සටහන් අනුව එහි. ඔබ මා විෂයයෙහි සතුටු වනු පිණිස (මම ඔවුන්ට පෙර) හනික පැමිණියෙමි’ යැයි කීවේය. 85. එයට ‘ඔබ පැමිණි පසු නිශ්චය වශයෙන්ම අපි ඔබගේ සමූහයාව පරීක්ෂණයකට ලක් කළෙමු. සාමීරී නමැත්තෙකු ඔවුන්ව මග වරදවා ඇත්තේය’ (යැයි මූසා සිනායි කන්දට පැමිණි විට අල්ලාහ් පැවසුවේය)

86. (එවිට) සන්තාපයට පත් මූසා කෝපයටද පත් වී සිය සමූහයා වෙත ආපසු පැමිණ ‘මාගේ සමූහයෙනි! ඔබගේ රබ් අලංකාර වූ පොරොන්දුවක් ඔබට පොරොන්දු නොවූයේද? එම පොරොන්දුවේ කාලය (දැන්) ඔබට දීර්ඝ වී ඇත්තේද? එසේ නැතිනම් ඔබ මත ඔබගේ රබ්ගේ උදහස පහළ විය යුතු යැයි ඔබ පතමින්ම ඔබ මට කළ පොරොන්දුවට පිටු පෑවේද?’ යැයි ඇසුවේය.

87. (එයට) ඔවුන් ‘අප ඔබට කළ පොරොන්දුවට අපි හැකියාව ඇත්තත්ව පිටු නොපෑවෙමු. එසේ නොමව අප (ගිර්අවුන්ගේ) සමූහයාගේ අලංකාර (ආහරණ) යෙන් බර අධික පොදි පටවනු ලැබූ හෙයින් එය අපි (ගින්නට) විසි කළෙමු. සාමීරීද එසේ විසි කළේය. 88. ‘පසුව ඔහු ඔවුන් වෙනුවෙන් වසු පැටවෙකු සිරුරක් ලෙසින් පිට කළේය. එයට (වසු පැටවෙකුගේ) හඬද තිබුණි. (එය දුටු) ඇතැමුන් ‘ඔබගේ රබ් හා මූසාගේ රබ් මෙයයි. මෙය ඔහු අමතක කර ඇත්තේය’ යැයි කීහ. 89. ඔවුන්ගේ කිසිදු කථාවකට එය ඔවුන් වෙත නිශ්චය වශයෙන්ම නොහැරී සිටීම හා ඔවුන්ට අයහපත හෝ යහපත කිරීමට එය බලය නොලැබ තිබීම ඔවුහු නොබැලූවෝද?

90. තවද භාරුන් ඔවුන්ට ‘මාගේ සමූහයෙනි! ඔබ පරීක්ෂාවට ලක් කරන ලද්දේ මෙ(වන්) ඔබගේ අස්ථිර ගති)ය නිසාමය.

නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් පරම දයාබරයාය. එහෙයින් මා පිළිපදින්න. මාගේ අණට කීකරු වන්න' යැයි නිශ්චය වශයෙන්ම (මෙයට) පෙර පවසා තිබුණේය. 91. (එයට) ඔවුන් 'මුසා අප වෙත පැමිණෙන තෙක් මෙය මතම අපි ස්ථිරව සිටින්නෙමු' යැයි පැවසූහ.

92. (පසුව මුසා පැමිණ භාරුන් අමතා) 'භාරුන්! මොවුන් මඟ වරදවා ගත්තේය යැයි ඔබ දුටු විට (එයට විරුද්ධ වන්නට) ඔබව වැළකුවේ කුමක්ද?' යැයි ඇසුවේය. 93. (එමෙන්ම) මා පිළිපැදීමෙන්ද (ඔබව වැළකුවේ කුමක්ද?) නැතිනම් ඔබ (කැමැත්තෙන්ම) මගේ අණට පිටුපෑවේද?' (යැයි ඇසුවේය) 94. (එයට) ඔහු 'මාගේ මවගේ පුත්‍රයානෙනි! මාගේ හිසද මාගේ යටි රැවුලද අල්ලා අදි)නු එපා. 'ඔබ ඉස්රාඊල්ගේ දරුවන් අතර හේදයක් ඇති කළේය හා මාගේ වචනය වෙනුවෙන් බලා නොසිටියේය' යැයි ඔබ මා හට කියනු ඇත යැයි නිශ්චය වශයෙන්ම මම බිය වූයෙමි' යැයි කීවේය.

95. (පසුව මුසා සාමීරි අමතා) 'සාමීරි! ඔබගේ (නිදහසට) කරුණ කුමක්ද?' යැයි ඇසුවේය. 96. (එයට) ඔහු 'ඔවුන් නොදුටු (විශ්මයජනක) දෙයක් මම දුටුවෙමි. දූතයාගේ (පිය) සටහනෙන් එක් (වැලි) මිටක් අල්ලා මම එය එහි විසි කළෙමි. මෙසේ කරන මෙන් මාගේ සිත මා පෙළඹවූයේය' යැයි කීවේය. 97. (එයට) මුසා 'නුඹ (මෙතැනින්) යනු. නිශ්චය වශයෙන්ම ඔබට මෙලොව ජීවිතයෙහි හිමි දෙය (නම් ඔබ කවුරුන් දුටුවද) 'මා ස්පර්ශ නොකරනු' යැයි කීමය. නිශ්චය වශයෙන්ම ඔබට නියම කරන ලද කාලයක්ද ඇත. එහි ඔබ වෙනසක් කරනු නොලබන්නේය. තවද කුමක් මත නුඹ ස්ථිරව සිටියේද (නැමදීමට සුදුසු යැයි නුඹ සිතූ) එවන් නුඹගේ විශ්වාධිපතියා දෙස බලනු. නිශ්චය වශයෙන්ම අපි එය ගින්නේ දමා පුළුස්සන්නෙමු. පසුව එය

මුහුදෙහි සම්පූර්ණයෙන් ඉසින්නෙමු' යැයි කීවේය. 98. 'ඔහු හැර නැමදීමට සුදුසු කිසිවෙකු නැති අල්ලාහ්‍ය ඔබගේ දෙවිඳුන්. ඔහු නුවණින් සැම දෙයකටම වඩා විශාල විය' යැයි (මුසා) කීවේය.

99. (මුහම්මද්!) මෙලෙසින් අප පෙර ගියවුන් පිළිබඳ පුවත් ඔබට අපි පවසන්නෙමු. අප වෙතින් නිශ්චය වශයෙන්ම (මෙම කුර්ආනය වන) උපදෙස දී ඇත්තෙමු. 100. කවුරුන් එය ප්‍රතිකෂේප කරන්නේද නිශ්චය වශයෙන්ම ඔහු කියාමත් දිනයෙහි (විශාල) පවක් උසුලන්නේය. 101. එහි ඔවුන් සදකල් රැඳෙන්නන්ය. කියාමත් දිනයෙහි උසුලන දේවලින් ඔවුන්ට එය ඉතා නරකය. 102. (සූර් නම්) නලාව නාද කරන දිනය හා පාපතරයන්ව නිල්වත් වූවන් අප එක් රැස් කරන දිනයෙහි.... 103. 'ඔබ (ලොවෙහි දින) දහයක් මිස රැදී සිටියේ නැත' යැයි ඔවුන් අතර පහත් හඬින් කියා ගනු ඇත. 104. ඔවුන්ගෙන් නුවණ ඇත්තන් 'එකම දිනයක් මිස (එහි) ඔබ රැදී සිටියේ නැත' යයි පවසන විට ඔවුන් කුමක් පවසන්නේ දැයි අපි දනිමු.

105. තවද (මුහම්මද්!) කඳු ගැන ඔබගෙන් ඔවුහු අසති. එයට 'මාගේ රබ් ඒවා සුනුවිසුනු කරනු ඇත' යැයි ඔබ පවසන්න. 106. 'පසුව එය පතුරා සමතලා කර දමනු ඇත' (යැයිද පවසන්න). 107. එහි කිසි ඇදයක් හෝ උස් බෑවුම් (කිසිවක්) ඔබ නොදකිනු ඇත. 108. එදින (නලාව පිඹිමින් යන) කැඳවුම්කරු අනුගමනය කරමින්ම සියල්ලෝ යති. එහි කිසිදු ඇදයක් (හෝ පිටුපැමක්) නොතිබෙනු ඇත. සියළු හඬ පරම දයාබරයාට යටහත් වනු ඇත. එහි පියමනින ශබ්දය හැර (අන් කිසිවක්) ඔබට ශ්‍රවනය නොවනු ඇත.

109. එදින පරම දයාබරයා කවුරුන්හට අනුමැතිය දී කවුරුන්ගේ වචනය පිළිගන්නේද ඔහු හැර (අන් කිසිවෙකුගේ) ආයාචනා කිරීම ප්‍රයෝජන නොවනු ඇත. 110. ඔවුන්ට

ඉදිරියේ ඇති දෙයද ඔවුන්ට පසුපසින් ඇති දෙයද ඔහු මනාව දන්නේය. ඔවුන් ඔහුව (ඔවුන්ගේ) දැනුමෙන් වටහා නොගනිති. 111. (එදින) නිත්‍ය ජීවියා හා ස්ථීරව සිටින්නා ඉදිරියේ සියල්ලන්ගේම මුහුණු පහත් වනු ඇත. කවුරුත් අයුක්තිය ඉසිලුවේද ඔහු නිශ්චය වශයෙන්ම පාඩු ලැබුවේය. 112. කවුරුත් විශ්වාස කරමින් සිටිනා අතර යහ ක්‍රියා කරන්නේද ඔහු (තමන්ට) අසාධාරණයක් හෝ අඩු කිරීමක් (සිදු වේ යැයි) බිය වන්නේ නැත.

113. මෙලෙසින් ඔවුන් බියබැතියන් වනු පිණිස හෝ මෙය ඔවුන්ට උපදෙසක් වනු පිණිස මෙහි අප අවවාදය නැවත නැවතත් පැහැදිලි කර අපි මෙය අරාබි බසින් වන කුර්ආනයක් ලෙසින් පහළ කළෙමු. 114. එහෙයින් සත්‍ය රජු වන අල්ලාහ් උසස් විය. (මුහම්මද්!) එහි දැන්වීම ඔබට (කියවා) නිම කරන්නට පෙර කුර්ආනය විෂයයෙහි ඔබ ඉක්මන් නොවන්න. තවද 'මාගේ රබ්! මාගේ දැනුම වැඩි කරනු මැන' යැයිද පවසන්න.

115. තවද අපි මෙයට පෙර ආදම් වෙතින් ප්‍රතිඥාව ලබා තිබුනෙමු (නමුත්) ඔහු එය අමතක කළ අතර ඔහු කෙරෙහි ස්ථීර බවක් අපි නුදුටුවෙමු. 116. තවද මලාඉකාවරුන්ට 'ඔබලා ආදම්ට සිරස පහත් කරන්න' යැයි අප කී විට ඉබ්ලිස් හැර ඔවුන් (සියල්ලෝම) සිරස පහත් කළෝය. (කීකරු විමෙන්) ඔහු ඉවත් විය. 117. එහෙයින් (අප ආදම් අමතා) 'ආදම්! නිශ්චය වශයෙන්ම මොහු ඔබට හා ඔබගේ සහකාරියට සතුරෙකි! එහෙයින් ඔබ දෙදෙනා මෙම ස්වර්ගයෙන් ඔහු පිටමං කර නොදමන්වා. එසේ නම් ඔබ අලාහ ලැබුවන් වන්නෙහුය' යැයි කීවෙමු.

118. කුසගිනි නොමැතිව සිටීමද නිර්වස්ත්‍රව නොසිටීමද නිශ්චය වශයෙන්ම ඔබට මෙහි ඇත. 119. තවද නිශ්චය

වශයෙන්ම ඔබට මෙහි පිපාසයද ඇති වන්නේ නැත හා ඔබට අචිරශ්මියෙන් ඇතිවන පීඩාව ඇති වන්නේද නැත' (යැයිද කීවෙමු) 120. (නමුත්) සාතාන් ඔහුගේ සිතෙහි වලනයක් ඇති කළේය. නිත්‍ය ජීවය දෙන වෘක්ෂය හා නිමක් නැති රාජ්‍යයක් (ගැන) ඔබට මා දන්වන්නෙදැයි?' ඔහු ඇසුවේය. 121. (අවසානයෙහි) ඔවුන් එයින් අනුභව කළෝය. එසැනින් (එතෙක් වසන්ව තිබූ) ඔවුන් දෙදෙනාගේ මර්මස්ථාන (රහස් පෙදෙස්) ඔවුන් දෙදෙනාට නිරාවරණය විය. එම උද්‍යානයේ කොළ මගින් තමන්ව වසන් කර ගන්නට ඔවුන් ක්‍රියා කළහ. එලෙසින් ආදම් සිය රබ්ට පිටුපෑ හෙයින් ඔහු මග වරදවා ගත්තේය. 122. පසුව ඔහුගේ රබ් ඔහුව තෝරා ඔහුගේ පසුතැවිල්ල පිළිගෙන ඔහුට යහමගද පෙන්වූයේය.

123. 'ඔබ දෙදෙනා එක්ව මෙයින් බැස ගන්න. ඔබගෙන් ඇතැමෙක් තවත් ඇතැමුන්ට සතුරන් වනු ඇත. නිශ්චය වශයෙන්ම මා වෙතින් සෘජු මග ඔබට එනු ඇත. එහෙයින් මාගේ සෘජු මග කවුරුන් අනුගමනය කරන්නේද ඔහු මඟවරදවා නොගත්තේය. ඔහු අභාග්‍යසම්පන්නයෙකු වන්නේද නැත' යැයි ඔවුන්ට (අල්ලාහ්) කීවේය. 124. තවද 'කවුරුන් මාගේ උපදෙස් නොතකා හරින්නේද නිශ්චය වශයෙන්ම ඔහුට අසිරුතා සහිත ජීවිතයක් (ලොව) ඇත්තේය. තවද අන්ධයෙකු ලෙසින් ඔහුව අපි කියාමත් දිනයෙහි නැගිටවන්නෙමු' (යැයිද කීවේය). 125. (එවිට) ඔහු 'මාගේ රබ්! කිම මා අන්ධයෙකු ලෙසින් නැගටවා ඇත්තේ? නිශ්චය වශයෙන්ම (ලොව) මම දසුන ඇත්තෙකුවම සිටියෙමි!' යැයි කියනු ඇත. 126. (එයට පිළිතුරු වශයෙන්) 'එය එසේමය. අපගේ වැකි ඔබ වෙත පැමිණි විට ඔබ එය අමතක කර දැමීමෙහිය. එලෙසින්ම ඔබද (අපගේ ආශීර්වාදය දීම විෂයෙහි) අද දින අමතක

කරනු ලැබ ඇත්තෙහිය' යැයි (අල්ලාහ් ඔහුට) පවසනු ඇත.
 127. එහෙයින් තම රබ්ගේ වැකියන් විශ්වාස නොකර සීමාව
 ඉක්මවන්නන්ට අපි මෙලෙසින් කුලී දෙන්නෙමු. (ඔහුට)
 අවසාන දිනයෙහි හිංසනය ඉතා දැඩිය නිරන්තරය.

128. මොවුන්ට පෙර අපි පරම්පරා කිහිපයක්ම විනාශ
 කර ඇත්තෙමු යන කරුණ මොවුන්ට පැහැදිලි නොවුනේද?
 විනාශ කරනු ලැබූ ඔවුන් වාසය කළ පෙදෙස්වලට (සමීපයෙන්)
 මොවුහු යන්නෝය. නුවණැතියන්ට මෙහි සාධක ඇත.

129. තවද (මුහම්මද්!) (කියාමත් දිනය පිළිබඳ) ඔබගේ රබ්ගේ
 ප්‍රකාශය හා නිශ්චිත හෝරාව (පිළිබඳ ප්‍රකාශය) ඉස්සර නොවී
 තිබුනේ නම් විනාශය මොවුන්ට (මෙලොවෙහිම) අනිවාර්ය
 වනු ඇත. 130. එහෙයින් ඔවුන් කියන්නක් විෂයයෙහි ඔබ
 ඉවසා සිටින්න. තවද හිරු උදාවන්නට පෙර හා එය බැස යාමට
 පෙර ඔබගේ රබ්ගේ ප්‍රශංසාවෙන් ඔහුව ආනිසංශනය කරමින්
 සිටින්න. රාත්‍රි කාලයෙහි හා දහවලෙහි මායිමෙහි (ආනිසංශනය
 කරමින් සිටින්න). එයින් ඔබ තෘප්තියට පත් විය හැකිය.

131. (මුහම්මද්!) ඔවුන්ගෙන් ඇතැම් අයට ලොවෙහි ජීවිතයේ
 අලංකාරයක් ලෙසින් කුමක් මගින් සතුව ලැබෙන්නට අපි
 සලස්වා ඇත්තෙමුද ඒ දෙසට ඔබගේ දැස කිසිසේත් හරවනු
 එපා. ඒ ඔවුන්ව පරීක්ෂා කරනු පිණිස(ඳුන් දේවල්)ය. (නමුත්)
 ඔබගේ රබ් දී ඇති දෙය (මෙයට වඩා) අති විශිෂ්ඨය, සදකාලිකය.

132. තවද (මුහම්මද්!) 'ඔබගේ නිවැසියන්ට සලාතය පිළිබඳ
 අවධාරණය කරන්න. ඔබද එහි ඉවසීමෙන් ස්ථිරව සිටින්න.
 අප ඔබගෙන් ආහාර නොඉල්ලන්නෙමු. ඔබට ආහාර දෙන්නේ
 අපමය. තවද යහපත් අවසානය බියබැතිබවටමය.

133. 'තම රබ් වෙතින් එක් සාධකයක් ඔහු අප වෙත ගෙන
 ආ යුතුයි නොවේද?' යැයි ඔවුහු පවසති. පෙර ආගම්වල ඇති

විග්‍රහය ඔවුන් වෙත නොපැමිණියේද? 134. තවද (අපගේ පණිවිඩකරු වන) මොහු(එවන්ත)ට පෙර අප මොවුන්ව විනාශ කර තිබුනහොත් ‘අපගේ රබ්! ඔබ අප වෙත පණිවිඩකරුවෙකු එවන්නට තිබුනි නොවේද? (එසේ කර තිබුනහොත්) අප නින්දවට පත් කරනු ලැබීමට පෙර හා අවමානයට පත් කරනු ලැබීමට පෙර ඔබගේ වැකි අප පිළිපැද තිබෙනු ඇත’ යැයි මොවුන් කියනු ඇත. 135. (මුහම්මද්!) ‘සියල්ලෝම (අවසාන දිනය) මග බලා සිටින්නන්ය. ඔබද මග බලා සිටින්න. සෘජු මග හිමියන් කවුරුන්දැයි හා සෘජු මග ලැබුවන් කවුරුන්දැයි ඔබ නිශ්චය වශයෙන්ම හොඳින් දැනගනු ඇත’ යැයි ඔබ පවසන්න.

21. අල් අන්බියා - දිවැසිවරු/හබිවරු (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ
නාමයෙන් (ආරම්භ කරමි)

1. මිනිසුන්ට ඔවුන්ගේ ගණන් (බැලීමේ දිනය) සමීප වී ඇත (නමුත්) ඔවුහු එය නොතකා අවසිතියෙන් සිටින්නෝය.
2. ඔවුන්ගේ රබ් වෙතින් යම් අළුත් පුවතක් ඔවුන්ට පැමිණෙන සෑම විටකම ඔවුහු එය සෙල්ලම් කරමින් මිස සවන් නොදෙති.
3. ඔවුන්ගේ සිත් අමතක වීමෙහි සිටින විට මෙම අපරාධකරුවන් (අපගේ දූතයා පිළිබඳ) ‘මොහු ඔබ වැනිවූම මිනිසෙකු මිස (දෙවියන්ගේ දූතයෙකු) නොවේ. ඔබ (හොඳින්) බලමින් (සිටින විට)ම (ඔහුගේ) හූනියම(පිළිගන්න)ට ඔබ පැමිණෙන්නේද?’ යැයි ඔවුහු රහසින් (තමන් අතර) කථා කරන්නෝය. 4. ‘මාගේ රබ් අහසෙහි හා පොළොවෙහි ඇති කියුම් මනාව දන්නේය. ඔහු අසන්නාය. දන්නාය’ යැයි ඔහු ඔවුන්ට කීවේය.

5. එයට ඔවුන් '(එය) එසේ නොවේ. මෙය අර්ථයක් නැති සිහින වේ. (නැත) නැත. මෙය ඔහුම ගොතා ගත්තේය. (එසේත්) නැත ඔහු (දැක්) කිවියෙකි. එහෙයින් (ඔහු සත්‍ය දූතයෙකු නම්) මෙයට පෙර පැමිණියවුන්(ට දී) එවනු ලැබුවාක් සේම මොහුද අපට සාධකයක් ගෙන ආ යුතුයි (නොවේද?)' යැයි ඔවුහු කියන්නෝය. 6. මොවුන්ට පෙර අප විනාශ කළ එම නගර (වැසියන්) කිසිවෙක් විශ්වාස නොකළේය. (එසේ තිබෙන විට) මොවුන් විශ්වාස කරන්නද?

7. තවද (මුහම්මද්!) ඔබට පෙරද පුරුෂයින් මිස අන් කිසිවෙකුට අප අපගේ දූතයන් ලෙසින් එවුවේ නැත. ඔවුන්ටද අපි වහී (මගින් පණිවිඩ) පහළ කළෙමු. එහෙයින් 'ඔබ නොදන්නේ නම් දන්නා අයගෙන් (මෙය ගැන) දූත අසන්න' (යැයි ඔබ පවසන්න). 8. තවද ආහාර අනුභව නොකරන (විටම ජීවත් විය හැකි) සිරුරු ඔවුන්ට අප ඇති කළේ නැත. තවද ඔවුන් සදකාලිකයන්වද සිටියේ නැත. 9. පසුව ඔවුන්ට දුන් පොරොන්දුව අපි සත්‍ය කළෙමු. එහෙයින් ඔවුන්ව හා අප සිතුවන්ව අපි රැක ගත්තෙමු. සීමාව ඉක්මවුවන්ව අපි විනාශද කර ඇත්තෙමු.

10. ස්ථිර වශයෙන්ම ඔබ කරා අපි පුස්තකයක් පහළ කර ඇත්තෙමු. එහි ඔබ (ගැනම වූ) සිහිපත් කිරීමක්ද ඇත. (මෙය) ඔබ වටහා නොගන්නේද? 11. අපරාධ කරමින් සිටි නගර කොපමණක් අපි විනාශ කර ඇත්තෙමු. එයින් පසු (එතැන්හි) අපි අන් සමූහයන් ඇති කළෙමු. 12. අපගේ හිංසනය (එනු ඇති බව) ඔවුන්ට හැඟුනු එවිටම ඔවුහු එහි සිට පලා ගියෝය. 13. (එවිට) 'ඔබ පලා නොයන්න. ඔබ සැපත දෙනු ලැබූ දෙය කරාද ඔබගේ වාසස්ථාන කරාද ඔබ ආපසු යන්න. ඔබ (එය පිළිබඳ ප්‍රශ්න) අසනු ලැබිය හැකිය' (යැයි අපි කීවෙමු) 14. (එයට)

ඔවුහු 'අහෝ අපට වූ විනාශය(ක සැටි!) නිශ්චය වශයෙන්ම අපි අපරාධකරුවන්ව සිටියෙමු' යැයි (පසුතැවිල්ලෙන් විලාප තබමින්) කීවෝය. 15. (වගා බිමක) අස්වද්දන ලද බොල්පොතු ලෙසින් පිළිස්සී විනාශ වූවන් බවට අප ඔවුන් පත් කරන තෙක් ඔවුන්ගේ විලාපය වූයේ මෙයමය.

16. අහස හා පොළොවද ඒ දෙක අතර තිබෙන දෙයද අප කෙළිලොලේ යෙදී සිටියවුන්ව මැවූවේ නැත. 17. කෙළිලොල් ලෙසින් කිසිවක් ඇති කිරීමට අප සිතා එසේ කරන්නන්ව සිටියේ නම් අප වෙතින්ම එය (සඳහා අවශ්‍ය දේ) අප ලබා ගන්නට තිබුණි. 18. (කරුණු) එසේ නොවේ. සත්‍යය අසත්‍යය මත අපි විසි කරන්නෙමු. එ(ම සත්‍ය)ය මෙ(ම අසත්‍ය)ය යටපත් කරන්නේය. එසැනින් එය විනාශද වන්නේය. (අල්ලාහ්ට නොගැලපෙන ආකාරයෙන්) ඔබ වර්ණනා කිරීමෙන් ඔබට (ඇති වන්නේ) විනාශයමය.

19. අහස්හි හා පොළොවෙහි ඇත්තවුන් හිමි ඔහුටමය. තවද ඔහු වෙත සිටින්නන් ඔහු නැමදීම විෂයයෙහි උඩඟු නොවන්නේය. විඩාවටද පත් නොවන්නේය. 20. ඔවුහු රාත්‍රියෙහිද දවාලෙහිද ඔහු ආනිශංසනය කරන්නෝය. ඔවුහු (එයින්) අප්‍රියද නොවන්නෝය.

21. එසේ නොව: පොළොවෙන් ඔවුන් දෙවිවරුන් ලෙසින් ගෙන ඇති ඔවුන් (මරණයට පත්වූවන්ට) පණ දී නැගිටවන්නෝද? 22. (අහස හා පොළොව වන) ඒ දෙකෙහි අල්ලාහ් හැර අන් දෙවිවරුන් සිටියෝ නම් ඒ දෙකම අවුල් වී තිබෙනු ඇත. එහෙයින් අර්ෂයේ රබ් වන අල්ලාහ් ඔවුන් වර්ණනා කරන ගතිවලින් සුවිශුද්ධය. 23. ඔහු කරන දේ පිළිබඳ ඔහු (කිසිවෙකු විසින්) ප්‍රශ්න අසනු නොලබයි. අසනු ලබන්නන් (වනු ඇත්තේ) ඔවුන්ය.

24. (මුහම්මද්!) එසේ නොව ඔවුහු ඔහුව හැර (අන්) දෙව්වරුන් ගෙන සිටින්නෝද? (එසේ නම් ඒ පිළිබඳ) ඔබගේ සාධකය ගෙනෙන්න. මෙය මා සමග සිටින්නන්ගේ සිහි කිරීමකි. තවද මට පෙර සිටියවුන්ගේද සිහි කිරීමයි. එසේ වුවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සත්‍යය නොදනිති. ඔවුන් (සත්‍යය දුටු විට එය) නොසලකා හරින්නන්ය. 25. (මුහම්මද්!) තවද ඔබට පෙරද කිසිම දූතයෙකු ව 'නිශ්වය වශයෙන්ම මා හැර (අන්) දෙවියෙකු නැත. එහෙයින් මාවම නමදින්න' යැයි ඔහු වෙත අපි වහී දන්වා මිස නොඑවුවෙමු

26. තවද ඔවුහු 'පරම දයාබරයා දරුවෙකු ගත්තේය' යැයි පවසන්නෝය. ඔහු ඉතා සුවිශුද්ධය. (කරුණු) එසේ නැත. (මලාඉකාවරුන් අල්ලාහ්ගේ දරුවන් නොව) ඔවුන් ගෞරවනීය ගැත්තන්ය. 27. ප්‍රකාශය මගින් ඔවුහු ඔහුට ඉස්සර නොවෙති. තවද ඔවුහු ඔහුගේ අණ පරිදිම ක්‍රියා කරති. 28. ඔවුන්ගේ ඉදිරියෙහි තිබෙන දෙයද ඔවුන්ගේ පිටුපසින් තිබෙන දෙයද ඔහු දන්නේය. තවද ඔහු තෘප්තියට පත් වූවන්ට මිස (අන් අයට) ඔවුහු ආයාචනා නොකරති. තවද ඔවුන් ඔහුගේ බියෙන් තැති ගන්නවුන්ය. 29. තවද ඔවුන්ගෙන් කවරෙකු 'ඔහු හැර මමය දෙවියා' යැයි පවසන්නේද ඔහුට අපි නිරය කුලිය වශයෙන්ම දෙන්නෙමු. අපරාධකරුවන්ට අප කුලී දෙන්නේ මෙලෙසින්ය.

30. නිශ්වය වශයෙන්ම අහස් හා පොළොව එක්ව (යා වී) තිබී පසුව ඒ දෙකම අපි වෙන් කළෙමු යන්නද ප්‍රාණය ඇති සියළු දේ ජලයෙන්ම අපි ඇති කළෙමු යන්නද මෙම ප්‍රතිකේෂ්ප කරනවුන් කුඳුටුවේද? (මෙය දුටු පසුවත්) ඔවුහු විශ්වාස නොකරන්නෝද?

31. තවද පොළොව (මිනිසුන් වන) ඔවුන්ව නොසැලී සිටිනු පිණිස එහි ස්ථිර කඳු අපි ඇති කළෙමු. ඔවුන් (අතරමං නොවී)

නිසි මග ලබනු පිණිස අපි එහි විශාල මංද ඇති කළෙමු.
 32. තවද අපි ආරක්‍ෂා කරන ලද වහලක් ලෙසින් අහස (නිර්මාණය) කළෙමු. (එනමුත්) ඔවුහු එහි සාධක නොසලකා හරින්නන්ම වෙති. 33. තවද ඔහු කෙබන්දෙක්ද යත් රාත්‍රියද දවාලද සූර්යයාද චන්ද්‍රයාද ඔහු මැවූවේය. (ඒ සැමෙකක්ම එයට හිමි) පරයේ පිහිතා යති.

34. තවද (මුහම්මද්!) ඔබට පෙර කිසිදු මිනිසෙකුට සදකාලික ජීවිතයක් අපි ඇති නොකළෙමු. එහෙයින් ඔබ මරණයට පත් වූ පසු ඔවුහු (පමණක්) නිරන්තරයෙන්ම (ලොව) සිටිනු ඇතිද?
 35. සෑම ආත්මයක්ම මරණය රස විඳින්නක්වම සිටින්නේය. නපුර මගින්ද යහපත මගින්ද ඔබ සෝදිසි කරනු පිණිස අපි පරීක්‍ෂණ පවත්වන්නෙමු. තවද ඔබ අප වෙතම ආපසු එන්නෙහුය.

36. (මුහම්මද්!) ප්‍රතික්‍ෂේප කරන්නන් ඔබ දුටුවහොත් ඔවුන් ඔබව සරදමට මිස නොගන්නෝය. 'ඔබගේ දෙව්වරුන්ට වැරදි කියන්නා මොහුද?' යි (ව්‍යාජ විශ්මයෙන් අසන්නෝය). ඔවුහු 'පරම දයාබරයා' යැයි කීමද ප්‍රතික්‍ෂේප කරන්නන්වම සිටින්නෝය.

37. මිනිසා (සෑමට) ඉක්මන් වන්නෙකුවම මවනු ලැබ ඇත්තේය. මාගේ සාධකයන් මම ඔබට පෙන්වන්නෙමි. එහෙයින් ඔබ මා හා ඉක්මන් නොවන්න. 38. තවද '(හිංසනය එනු ඇත)' යන කීමෙහි (විශ්වාසිකයන් වන) ඔබ සත්‍යවත්තයින් නම් මෙම ප්‍රතිඥාව (පැමිණෙන්නේ) කෙදිනද?' යැයි ඔවුහු අසන්නෝය.
 39. තමන්ගේ මුහුණු සහ තමන්ගේ පිට ගින්නෙන් ආරක්‍ෂා කළ නොහැකිව හා කිසිවෙකුගෙන් තමන්ට උදව් කරනු නොලැබ ඔවුන් සිටිනු ඇති එම හෝරාව ප්‍රතික්‍ෂේප කළවුන් දැන ගන්නෝ නම් (ඔවුහු එය ගැන මෙසේ ඉක්මන් නොවෙති) 40. එසේ

නැත. එය ඔවුන් වෙත හදිසියෙන් පැමිණ ඔවුන්ව වික්ෂිප්ත කරනු ඇත. එවිට ඔවුහු එය වළකා ගත නොහැකි වන්නෝය. තවද ඔවුහු කල් දෙනුද නොලබන්නෝය. 41. (මුහම්මද්!) ඔබට පෙර (පැමිණි අපගේ) දූතයින් (මෙසේම දුෂ්ඨයන් ගෙන්) සරදම් කරනු ලැබුවේය. එහෙයින් ඔවුහු කුමක් මගින් සරදම් කරමින් සිටියෝද එය සරදම් කරමින් සිටි ඔවුන්වම වටලා ගත්තේය.

42. (මුහම්මද්! මොවුන් වෙත) 'රාත්‍රියෙහි හා දවාලෙහි පරම දයාබරයාගෙන් (පැමිණෙන හිංසනයෙන්) ඔබව ආරක්ෂා කරන්නේ කවරෙක්ද?'යි ඔබ අසන්න. එනමුත් ඔවුන් ඔවුන්ගේ රබ්ව සිහි කිරීමෙන් නොසැලකිල්ලෙන් සිටින්නන්ය.

43. නැතිනම් ඔවුන්ට අපගෙන් (පැමිණෙන හිංසනය) වළක්වන දෙව්වරු (ඔවුන්ට) සිටින්නෝද? ඔවුහු තමාටම උදව් කර ගැනීමට ශක්තිය නොදරති. තවද ඔවුහු අපගෙන් රැකවරණ ලබන්නෝද නොවෙති.

44. එනමුදු මොවුන්වද මොවුන්ගේ පැරැණිතන්වද ඔවුන්ගේ ආයු කාලය දීර්ඝ වන තෙක් සැප විඳින්නට අපි සැලැස්වූයෙමු. නිශ්චය වශයෙන්ම අපි පොළොව එහි අයින්වලින් සිට අඩු කරමින් පැමිණෙන්නෙමු යන කරුණ ඔවුහු නොදකින්නෝද? මොවුන්ද (අපව) අහිබවන්නන්?

45. (මුහම්මද්!) 'මා ඔබට අවවාද කරන්නේ වහී මගින්මය' යැයි ඔබ (ඔවුන්ට) පවසන්න. තවද ඔවුන් අවවාද කරනු ලබන විට (එම) බිහිරෝ (සත්‍යයේ එම) ඇරයුමට සවන් නොදෙති.

46. තවද ඔබගේ රබ්ගේ හිංසනය මඳක් හෝ ඔවුන්ව ස්පර්ශ කළේ නම් 'අහෝ අපට ඇති වූ විනාශය (ක සැටි). නිශ්චය වශයෙන්ම අපි අපරාධකරුවන්වම සිටියෙමු' යැයි ඔවුහු පවසන්නෝය.

47. තවද කියාමත් දිනයෙහි යුක්තියේ තරාදිය අපි

පිහිටන්නෙමු. කිසිම කෙනෙක් (කිසිදු දෙයක් අඩු හෝ වැඩි කර) මඳක් හෝ අපරාධ කරනු නොලබති. (යහපත හෝ අයහපත) අබ ඇටයක බීජයක් තරම් හෝ තිබුනද අපි එයද ගෙන එන්නෙමු. ගණන් අසන්නන් ලෙසින් අපිම (මෙයට) ප්‍රමාණවත් වෙමු.

48. තවද මුසාට හා භාරූන්ට (සත්‍යය හා අසත්‍යය) වෙන් කරන්නක්ද, ආලෝකයද බියබැතියන්ට සිහිකිරීමක්ද අප දුන්නෙමු. 49. ඔවුහු කෙබන්දන්ද යත් හුදෙකලාවෙහි (සිටින විටද) තමන්ගේ රබ්ට බිය වන්නෝය. තවද ඔවුන් (අවසාන) හෝරාව පිලිබඳද බිය වෙමින් සිටින්නන්ය. 50. තවද මෙ(ම කුර්ආන)ය අභිවාද්ධිය සඳහා ආශීර්වාද කරනු ලැබූ උපදෙසකි. අප එය පහළ කර ඇත්තෙමු. ඔබ මෙය ප්‍රතික්ෂේප කරන්නන්ද?

51. නිශ්චය වශයෙන්ම ඉබ්‍රාහිම්ට අපි (ඔහුගේ වැඩිවියට) පෙරම ඔහුගේ සාජු මග දී තිබුනෙමු. ඔහු පිලිබඳ මනාව දන්නන්වම අපි සිටියෙමු. 52. ඔහු සිය පියාට හා සිය සමූහයාට 'නැමදීමෙහි ඔබ ස්ථීරව සිටින මෙම පිළිම කුමක්ද?' යැයි ඇසූ විට 53. ඔවුන් 'අපගේ පැරැණිතන් මේවාට වදින්නන්ව (සිටිනු) අපි දූක ඇත්තෙමු' යැයි කීවෝය. 54. (තවද) ඔහු 'නිශ්චය වශයෙන්ම ඔබද ඔබගේ පැරැණිතන්ද පැහැදිලි නොමගකම සිට ඇත්තහුය' යැයි කීවේය.

55. (තවද) 'ඔබ අප වෙත යම් සත්‍යයක් ගෙනැවිත් ඇත්තේද? එසේත් නැතිනම් (නිකරුනේ) සෙල්ලම් කරන්නන්ගෙන් ඔබ (කෙනෙකුට) සිටින්නේද?' යි ඔවුහු ඇසුවෝය. 56. (තවද) එයට ඔහු '(ඔබ සිතන්නාක් මෙන්) නැත. ඔබගේ රබිය අහසට හා පොළොවට රබි. ඒ සියල්ල මැවූවේ ඔහුය. මෙයට සාක්ෂි දරන්නන්ගෙන් මම කෙනෙකු වෙමි' යැයි ඔහු පැවසුවේය. 57. 'තවද අල්ලාහ් මත දිවුරා ඔබ මෙහි සිට හැරී'

ගිය පසු ඔබගේ පිළිම (විනාශ කිරීම) සඳහා නිශ්චය වශයෙන්ම මම කැබලි කරන්නෙමි' (යැයිද ඉබ්‍රාහිම් කීවේය) 58. (ඔවුන් ගිය පසු) එයින් ලොකු එක හැර (අන්) සියල්ල ඔහු කැබලි කර දැමීමේය. (ලොකු පිළිමය වන) එය දෙසට ඔවුන් (හේතු අසමින්) හැරෙනු පිණිස (එය පමණක් කඩා නොදැමීමේය).

59. (ආපසු පැමිණ සිද්ධිය දුටු) ඔවුන් 'අපගේ දෙවිවරුන්ට මෙසේ කළේ කවුරුන්ද? නිශ්චය වශයෙන්ම ඔහු අපරාධකරුවන්ගෙන් කෙනෙකි' යැයි කීවේය.

60. (තවද) ඔවුන්ගෙන් ඇතැමුන් 'ඉබ්‍රාහිම් යැයි අමතනු ලබන එක් තරුණයෙක් මොවුන් ගැන (වැරදි) කියමින් සිටිනු අපි ඇසුවෙමු' යැයි කීවේය.

61. (තවද) ඔවුන් 'එසේ නම් ඔහුව මිනිසුන්ගේ දැස් ඉදිරියට ගෙන එන්න. එවිට ඔවුහු (මෙය පිළිබඳ) සාක්ෂි කියනු ඇත' යැයි කීවේය.

62. (එසේ ගෙනෙනු ලැබූ ඔහු අමතා) 'ඉබ්‍රාහිම්! අපගේ දෙවිවරුන්ට මෙලෙස කළේ ඔබද?' යි ඇසුවේය. 63. (තවද) ඔහු '(කාරණාව) එසේ නොවේ. ඔවුන්ගෙන් ලොකුම එකය එසේ කළේ. (කඩනු ලැබූ) ඔවුන් කථා කරන්නට හැකියවුන් නම් ඔවුන් ගෙන්ම ඔබ අසන්න' යැයි කීවේය.

64. ඔවුහු (ලැජ්ජාවට පත්වී) ඔවුන් වෙතම හැරී 'නිශ්චය වශයෙන්ම අපරාධ කර ගෙන ඇත්තේ ඔබමය' යැයි කියා ගත්තේය.

65. පසුව (අවමානයෙන්) ඔවුහු සිරස පහත් කරවනු ලැබුවේය. (පසුව) 'මේවා කථා නොකරන බව නිශ්චය වශයෙන්ම ඔබ දැන ගෙනම සිටින්නේය' (යැයි කීවේය).

66. 'ඔබට මඳක් හෝ යහපත කළ නොහැකි හා ඔබට අයහපතද නොකරන අල්ලාහ් නොවන දෙයද ඔබ නමදිනුයේ?' යැයි ඔහු ඇසුවේය. 67. 'ඔබට හා ඔබ නමදින අල්ලාහ් නොවන

දේවලටද විනාශයමය. ඔබ (මෙය) වටහා නොගන්නේද? යැයි ඔහු කීවේය.

68. (තවද) ඔවුහු 'ඔබ (දඬුවම් ලෙසින්) යමක් කරන්නන් නම් මොහුව පුළුස්සා (එමගින් ඔබගේ) දෙවිවරුන්ට උපකාර කරන්න' යැයි (ඔවුන්ගේ පිරිස් අමතා) කීවේය. 69. (ඔවුන් ඉබ්‍රාහිම්ව ගින්නට විසි කළ විට) 'ගින්න! ඉබ්‍රාහිම්ට සිසිල්ව හා සැපවත් වනු' යැයි අපි කීවෙමු. 70. තවද ඔවුන් ඔහුට (එරෙහිව තවත්) කුමන්ත්‍රණ කිරීමට සිතුවේය. අපි ඔවුන්වම අධික අලාභ ලැබුවන් බවට පත් කළෙමු.

71. අපි ඔහුව හා ලූත්ව ලෝවැසියන්ට අප භාග්‍යය වර්ෂා කළ භූමිය වෙත විමුක්තිය ලැබීමට සැලැස්වූයෙමු. 72. එමෙන්ම අපි ඔහුට ඉස්හාක් හා වැඩිපුරව යාකුබ්වද තැගි කළෙමු. (ඔවුන්ගෙන්) සෑම කෙනෙකුටම අපි යහපත් අය බවට පත් කළෙමු. 73. තවද අපගේ අණ පරිදි යහමග පෙන්වන ප්‍රධානීන් බවටද අපි ඔවුන්ව කළෙමු. තවද යහපත් ක්‍රියා කරන මෙන්ද සලාතය ඉටු කරන මෙන්ද සකාතය දෙන මෙන්ද අපි ඔවුන්ට දැන්වූයෙමු. මොවුන් (සියල්ලෝම) අපවම නමදින්නන්ව සිටියහ.

74. ලූත්වද (මෙලෙසින්ම අප) දුනුමද තීන්දු (දීමේ හැකියා)වද දී පිළිකල් සහගත දෙය කරමින් සිටි නගරයෙන් අප ඔහුව බේරා ගනිමු. නිශ්චය වශයෙන්ම ඔවුහු (මිනිසුන්ගෙන්) ඉතා නරක සමූහයක්ව මහා පාපකරයන්ව සිටියහ. 75. අපි (ලූත් වන) ඔහුව අපගේ ආශිර්වාදයට ඇතුලත් කර ගත්තෙමු. නිශ්චය වශයෙන්ම ඔහු සිල්වතුන්ගෙන් කෙනෙකි.

76. නූන්වද (ඔබ මෙහි සිහිපත් කරන්න). පෙර ඔහු ඇමතු විට ඔහුට අපි පිළිතුරු දුන්නෙමු. ඔහුවද ඔහුගේ නිවැසියන්වද මහත් දුෂ්කරතාවයෙන් අපි බේරා ගත්තෙමු. 77. අපගේ වැකි අසත්‍ය කළ සමූහයාගෙන් (ඇති වන ගැහැටට එරෙහිව අපි)

ඔහුට උදව්ද කළේමු. නිශ්චය වශයෙන්ම ඔවුන්ද ඉතා නරක සමූහයක් ලෙස සිටියෝය. එහෙයින් ඔවුන් සියල්ලන්වම අපි (ජල ගැල්මෙහි) ගිල්වා දමුවෙමු.

78. වගා බිමකට එක් සමූහයක එළවන් රාත්‍රියෙහි පිවිසි විට එම වගාව විෂයයෙහි දැවුද් සුලෙයිමාන් (දෙදෙන) තීරු කළ සමය (මුහම්මද් ඔබ සිහිපත් කරන්න. එවිට) ඔවුන්ගේ තීරුව බලන්නන්ව අපි සිටියෙමු. 79. එය (එනම් තීරු කිරීමේ ක්‍රමය) අපි සුලෙයිමාන්හට වැටහෙන්නට සැලැස්වූයෙමු. (ඒ දෙදෙනාගෙන්) එක් එක් අයටම දැනුම හා තීරුව (දීමේ හැකියාව)ද අපි දී තිබුනෙමු. කඳු හා පකෂීන්ව දැවුද් සමග (අපි සුවිශුද්ධ කිරීමට) අත් කර දුන්නෙමු. ඒවා (ඔහු සමග අල්ලාහ්ව) සුවිශුද්ධ කළෝය. අපිම (මේ සියල්ල) කරන්නන්ව සිටියෙමු.

80. තවද ඔබගේ සංග්‍රාමයෙහි ඔබව රැකගනු පිණිස පළඳින ලෝහ සන්නාහය සාදන සැටි ඔබ වෙනුවෙන් අපි ඔහුට ඉගැන්වූයෙමු. මෙය වෙනුවෙන් ඔබ කෘතඥ වන්නන්ව සිටින්නේද?

81. සුලෙයිමාන්හට අප වේගයෙන් හමන සුළඟද (යටහන් කර දුන්නෙමු) එය ඔහුගේ අණ පරිදි කුමන භූමියට අප භාග්‍යය වර්ෂා කළේමුද එම භූමිය කරා (ඔහුව ගෙන) යයි. තවද සෑම දෙයක් පිළිබඳවම අපි දන්නන්ව සිටියෙමු.

82. සාතාන්වරුන්ගෙන් ඔහු වෙනුවෙන් සයුරේ ගිලී (මුතු ගෙන) එන්නන්වද (අපි ඔහුට ග්‍රහණය කර දී තිබුනෙමු). මෙය හැර (අන් බොහෝ) කාරියන්ද ඔවුන් (ඔහුට) කරමින් සිටියහ. තවද ඔවුන් රකින්නන්ව සිටියේ අපමය.

83. අය්සුබ්වද (මුහම්මද්! සිහි කරන්න) ඔහු 'නිශ්චය වශයෙන්ම ගැහැට මා ග්‍රහණය කර ඇත්තේය. ඔබ දයාබරයානන් සියල්ලන්ගෙන්ම (විශිෂ්ඨතම) දයාබරයාය' යැයි සිය රබ් ඇමතු

විට. 84. අපි ඔහුට පිළිතුරු දී පසුව ඔහුට තිබුණු ගැහැට ඉවත් කළෙමු. ඔහුගේ නිවැසියන්වද ඔවුන් සමග ඔවුන් වැන්නන්වද අපි ඔහුට දුන්නෙමු. මෙය අප වෙතින් වන ආශීර්වාදයක්වද (අපව) නමදින්නන්ට සිහිපත් කිරීමක්වද තිබෙන්නේය.

85. ඉස්මායිල්වද ඉද්රිස්වද දුල්කිෆ්ල්වද (මුහම්මද්! ඔබ මෙහි සිහි කරන්න) මොවුන් සෑම කෙනෙකුම ඉවසිලිවන්තයන්ව සිටියෝය. 86. තවද අපි ඔවුන්ව අපගේ ආශීර්වාදයෙහි ඇතුළත් කර ගත්තෙමු. නිශ්චය වශයෙන්ම ඔවුන් සිල්වත් අය අතර වූවන්ය.

87. දුන්නුන්වද (මුහම්මද්! ඔබ මෙහි සිහිපත් කරන්න). ඔහු සිය සමූහයා අත් හැර) කෝපයෙන් පිටත් වූ සමයෙහි (අප ඔහුව අල්ලා) දුෂ්කරතාවයට පත් කරන්නේ නැත යැයි ඔහු සිතුවේය. (එහෙයින් ඔහු මතසායාගේ උදරයේ) 'ඔබ හැර නැමදීමට (අත්) කිසි දෙවිදෙක් නැත. ඔබ ඉතා සුවිශුද්ධය. නිශ්චය වශයෙන්ම මම අපරාධකරුවන්ගෙන් (කෙනෙකු) වූයෙමි' යැයි අඳුරෙහි (සිර වී සිටිමින් අප) ඇමතුවේය. 88. පසුව අපි ඔහුට පිළිතුරු දුන්නෙමු. (ඔහුගේ) දුකෙන් ඔහුව අපි රැක ගත්තෙමු. එලෙසින්ම අපි විශ්වාසිතයන්වද රැක ගත්තෙමු.

89. සකර්ය්යාවද (මුහම්මද්! ඔබ මෙහි සිහිපත් කරන්න). ඔහු සිය රබ්ව අමතා 'මාගේ රබ්! මාව (දරු පරම්පරාවක් නොමැති) තනි වූ කෙනෙකු ලෙසින් අත් හැර නොදමන්න. උරුම කර ගන්නන්ගෙන් ඔබ ඉතා විශිෂ්ඨයාය' කී විට... 90.අපි ඔහුට පිළිතුරු දුන්නෙමු. යන්යාව අපි ඔහුට (පුතෙකු ලෙසින්) දුන්නෙමු. (තවද වද ස්ත්‍රියක්ව සිටි) ඔහුගේ බිරියද ඔහුට අපි සුව කර දුන්නෙමු. නිශ්චය වශයෙන්ම මොවුන් සියල්ලෝම යහකියාවට යුහුසුඵ වන්නන්වද (අපගේ ආශීර්වාදය) පතමින්ද (අපගේ

හිංසනයට) බිය වෙමින්ද අපව අමතන්නන්ව සිටියෝය. තවද ඔවුහු (සියල්ලෝම) අප කෙරෙහි බියබැතියන්වම සිටියෝය.

91. සිය පතිවත රැක ගත්(මර්ගම් නම් තැනැත්)තීවද (ඔබ මෙහි සිහිපත් කරන්න). අපගේ ආත්මයෙන් අපි ඇයට පිම්බෙමු. ඇයවද ඇයගේ පුත්‍රයාවද අප ලෝ වැසියාට සාධකයක් කළෙමු.

92. නිශ්චය වශයෙන්ම මෙය එකම ආගම වන ඔබගේ (සත්‍ය) ආගම වේ. තවද මා ඔබගේ රබ් වන හෙයින් මාවම නමදින්න.

93. තම කාරියෙහි ඔවුන් අතර ඔවුහු වෙන් වී ඇත්තාහ. මොවුන් සෑම කෙනෙකුම අප වෙත ආපසු පැමිණෙන්නන්ය.

94. එහෙයින් කවුරුත් විශ්වාස කළ කෙනෙකුව යහකියාද කරන්නේද (එවිට) ඔහුගේ වෑයම ඉවතලෑ යුක්තක් නොවේ. නිශ්චය වශයෙන්ම අපි ඔහු වෙනුවෙන් (ඔහුගේ ක්‍රියා) සටහන් කරන්නන් වන්නෙමු.

95. තවද කුමක් අපි විනාශ කර දමුවෙමුද එම නගර (වාසීන්) මත (ආපසු ලොවට ඒම) තහනම් කරනු ලැබ ඇත. නිශ්චය වශයෙන්ම ඔවුහු ආපසු නොහැරෙති. 96. අවසානයෙහි යෂ්ජ් මෂ්ජ් (මං) විවර කරනු ලැබුවහොත් ඔවුන් සෑම උස් බෑවුමකම සිට (බසිමින් කලබල ඇති කිරීමට ඉක්මනින්) යනු ඇත. 97. සත්‍ය පොරොන්දුව (ඉටු වීම) සමීප වී ඇත. එහෙයින් (එය පැමිණි විට) ප්‍රතිකෂේප කරන්නන්ගේ දෑස් විවෘත වීම තිබෙනු ඇත. (එවිට ඔවුන්) 'අහෝ අපගේ විනාශයයි! නිශ්චය වශයෙන්ම අපි මෙය ගැන අනවධානයෙන් සිටියෙමු. එමපමණක් නොව අපි අපරාධකරුවන්ව සිටියෙමු' (යැයි පසුතැවිලි වනු ඇත)

98. (එවිට ඔවුන් අමතා) 'නිශ්චය වශයෙන්ම ඔබ හා අල්ලාහ් හැර ඔබ නැමදි දේද නිරයේ දරමය. ඔබ සියල්ලෝම එයට පැමිණිය යුක්තන්ම වන්නෙහිය' (යැයි කියනු ලැබේ).

99. (ඔවුන් විසින් වදිනු ලැබූ) මේවා නැමදීමට සුදුසු දේ නම් එ(ම නිර)ය කරා (ඒ කිසිවක්) පැමිණෙන්නේ නැත. තවද ඔවුන් සියල්ලම සදාකාලිකව එහි සිටින්නන්ය. 100. එහි ඔවුන්ට ඉකි බිඳිමින් කැගැසීම ඇත. තවද ඔවුහු (එය හැර අන් කිසිවක්) එහි ශ්‍රවනයද නොකරති. 101. නිශ්චය වශයෙන්ම කවුරුන්හට අපගෙන් යහපත ඉස්සර වූයේද ඔවුන් එ(ම නිර)ය වෙතින් ඇත් කරනු ලැබුවන්ය. 102. එ(ම නිරයෙ)හි ශබ්දය හෝ ඔවුහු ශ්‍රවනය නොකරති. එමෙන්ම ඔවුන් සිය සිත පතන දෙයෙහි සදාකල්ව සිටින්නන්ය. 103. (එදිනෙයේ) දූවැන්න තැති ගැනීම ඔවුන්ව කණස්සල්ලට පත් නොකරනු ඇත. තවද 'ඔබට පොරොන්දු වන ලද ඔබගේ එම දිනය මෙයයි' (යන සුඛාරංචිය සමග) මලාඉකාවරුන් ඔවුන් හමුවනු ඇත.

104. (මුහම්මද්!) ලියන ලද පිටු ඔතන්නාක් මෙන් අප අහස ඔතන දිනය (ඔබ සිහිපත් කරන්න). පළමු මැවිල්ල අප ආරම්භ කළා සේම එය අපි නැවත මුදවන්නෙමු. (මෙය) අප මත වන අනිවාර්ය ප්‍රතිඥාවක් වන්නේය. (එහෙයින්) අපි නිශ්චය වශයෙන්ම (එය) කරන්නන්වම සිටින්නෙමු. 105. තවද නිශ්චය වශයෙන්ම සබූර් පුස්තකයේ දෙසුම්වලින් පසුව 'නිශ්චය වශයෙන්ම පොළොව (වන) එය උරුම කරගනු ඇත්තේ මාගේ යහපත් ගැත්තන්මය' යැයි අපි ලියා දැමුවෙමු. 106. (සත්‍ය දෙවියන් පමණක්) නමදින සමූහයාට නිශ්චය වශයෙන්ම මෙහි ප්‍රමාණවත් දේ තිබෙන්නේය.

107. (මුහම්මද්!) ඔබව ලෝවැසියාට ආශීර්වාදයක් ලෙසින් මිස අපි නොඑවුවෙමු. 108. (එහෙයින් මුහම්මද්!) 'මා හට වහි දන්වනු ලබන්නේ ඔබගේ දෙවියන්වන එකම එක දෙවියෙකි යනුවෙන් පවසන්න. එහෙයින් ඔබ මුස්ලිම්වරුන් වන්නේද?' යැයි ඔබ පවසන්න.

109. එහෙයින් ඔවුන් (මෙය) ප්‍රතිකෂේප කර දැමුවහොත් '(මාගේ පණිවිඩය) මම ඔබ සැමට සමානව දැනුම් දී ඇත්තෙමි. ඔබට පොරොණු වුනු දෙය සමීපයෙහි තිබෙන්නේද ඇත්ව තිබෙන්නේද යන්න මම නොදනිමි' යැයි (මුහම්මද්!) ඔබ පවසන්න. 110. 'නිශ්චය වශයෙන්ම ඔහු ප්‍රකාශයෙන් එළිපිට කියනු ලබන දෙයද දන්නේය ඔබ වසන් කර ඇති දෙයද දන්නේය. 111. 'තවද එය ඔබට පරීක්ෂණයකි. (මෙසේ කරනු ලබන්නේ) මද කලක් ඔබ සැප විදීම සඳහාද කියා හෝ මා නොදනිමි' (යැයිද පවසන්න). 112. (තවද) 'මාගේ රබ්! සත්‍ය තීන්දුව ඔබම දෙනු මැන' යැයිද ඔහු කීවේය. 'අපගේ රබ් ඔබ (අසත්‍යයෙන්) වර්ණනා කරන දේවලට එරෙහිව උදව් ඉල්ලනු ලබන පරම දයාබරයාය' (යැයිද ඔහු කීවේය).

22. අල් හජ් - හජ් වන්දනය (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. මිනිසුනි! ඔබ ඔබගේ රබ්ට බියබැතිවන්න. නිශ්චය වශයෙන්ම (අවසාන) හෝරාවෙහි තැනිගැන්ම ඉතා දැවැන්තය. 2. එය ඔබ දකින දිනයෙහි කිරි පොවමින් සිටින සෑම තැනැත්තියක්ම තමා කිරිපෙවූ දෙය අමතක කරන්නීය. ගැබ් ගෙන සිටි සෑම තැනැත්තියක්ම සිය බර (බිම) තබන්නීය. තවද හිතියෙන් සිහි විකල්වුවන් ලෙසින් ඔබ මිනිසුන්ව දකිනු ඇත. ඔවුන් (මත්පැන නිසා) මත්වුවන් නොවේ. එනමුත් අල්ලාහ්ගේ හිංසනය ඉතා දැඩිය. 3. තවද දැනුම නොමැතිව අල්ලාහ්ගේ විෂයයෙහි තර්ක කරන්නාද මුරණ්ඩු සාතාන් සෑම කෙනෙකුටම

අනුගමනය කරන්නෝද මිනිසුන් අතර සිටිති. 4. නිශ්චය වශයෙන්ම කවුරුන් (සාතාන් වන) ඔහුව පිළිපදින්නෝද ඔහු (පිළිපදින) මොහුව මඟවරදවා නිරයේ හිංසනය කරා ගමන් කරවන්නේය යැයි ඔහු මත තීන්දු වී ඇත.

5. මිනිසුනි! (මරණින් මතු) නැගිටවීම පිළිබඳ ඔබ සිටින්නේ සැකයෙන් නම් (එය) ඔබට පැහැදිලි කිරීම පිණිස නිශ්චය වශයෙන්ම ඔබව (ප්‍රාරම්භ යෙහි) මැටියෙන්ද පසුව එක් ශුක්‍ර බිඳුවකින්ද පසුව ලේ කැටියකින්ද (එයින්) පසුව (පූර්ණ ලෙසින්) මවන ලද මස් පිඬුවකින් හෝ එසේ මවන නොලද මස් පිඬුවකින් අපි (ඔබව) මැවූවෙමු (යැයි විස්තර කරමු). තවද අපි සිතන්නන්ව ගර්භාෂයේ නිශ්චිත කාලයක් රැඳී සිටින්නට සලස්වා පසුව ඔබව බිළිඳන් ලෙසින් පිට කරන්නෙමු. පසුව ඔබගේ තුරුණු වියට ඔබ පත් වීමට (අවශ්‍ය වැඩීම දෙන්නෙමු) තවද (එයට පෙර) මරණයට පත් වන්නන්ද ඔබ අතර වෙති. (එමෙන්ම වයසින් මුහුකුරා ගොස්) සියල්ල දත් පසු කිසිවක් නොදන්නන් ලෙසින් වන මහළු විය දක්වා (ලොව) අත් හරිනු ලබන්නන්ද ඔබ අතර වෙති. තවද පොළොව ඔබ වියලිව තිබෙනු දකින්නෙහිය. එවිට අපි එමත වැසි පහළ කරන්නෙමු. එවිට එය සශ්‍රීක වී මනරම් එක් එක් (එලා) වර්ගවලින් විකසිත වන්නේය. 6. මෙය (ඇයිද යන්) නිශ්චය වශයෙන්ම අල්ලාහ් (වන) ඔහුමය සත්‍යවන්නයා නිශ්චය වශයෙන්ම මරණයට පත්වූවන් (නැවත) නැගිටවන්නේ ඔහුමය නිශ්චය වශයෙන්ම ඔහු සෑම දෙය මතම බලය ඇත්තා හෙයිනි. 7. තවද (අවසාන) හෝරාව නිශ්චය වශයෙන්ම එනු ඇති බවට කිසිදු සැකයක් නැත. තවද සොහොන්වල සිටින්නන්ව (එදින) අල්ලාහ් නැගිටවන්නේය.

8. දැනුම නොමැතිවද සෘජු මඟක් නොමැතිවද හා

ආලෝකමත් පුස්තකයක් නොමැතිවද අල්ලාන්ගේ විෂයයෙහි තර්ක කරන්නෝ මිනිසුන් අතර සිටිති. 9. අල්ලාන්ගේ මාර්ගයෙන් (මිනිසුන් මං) වරදවීමට සිය ගෙල (උඩඟු ලෙසින්) හරවා ගත්තෙකු ලෙසින් (ඔහු සිටියි). ඔහුට මෙලොව නින්දව ඇත. එලොවෙහි පුළුස්සන (ගින්නේ) හිංසනය අපි ඔහුට විඳවන්නෙමු. 10. 'මෙය නුඹගේ දැන් ඉස්සර කළ දේ නිසා හා නිශ්චය වශයෙන්ම අල්ලාන් සිය ගැත්තන්ට කිසිදු ආකාරයකින් මදක් හෝ අසාධාරණය නොකරන්නේය යන හේතුව නිසාය' (යැයි ඵදින ඔහුට පවසනු ලැබේ).

11. එමෙන්ම (අස්ථිරව හා සැකයේ) කඩඉමේ සිටිමින් අල්ලාන් නමදින්නන්ද මිනිස්සු අතර සිටිති. ඔහුට එක් යහපතක් සිදු වූ විට ඔහු එයින් සැහීමට පත් වන්නේය. ඔහුට යම් ගැහැටක් සිදු වූ විට ඔහු සිය මුහුණ මත (විශ්වාසය නැතිවී) පෙරලෙන්නේය. (මොහු) මෙලො වෙහිද එලොවෙහිද අලාහයම ලැබුවේය. පැහැදිලිම අලාහය යනු එයයි.

12. (තවද එවැන්නා) අල්ලාන් හැර ඔහු තමාට නපුර කළ නොහැකි හා තමාට ප්‍රයෝජන දිය නොහැකි දෙය අමතන්නේය. (සත්‍යයෙන්) ඉතා ඇත් වූ මඟ වරදවා ගැනීමකි.

13. කවුරුන්ගේ නපුර ඔහුගේ ප්‍රයෝජනයට වඩා සමීපව තිබෙන්නේද මොහු අමතන්නේ ඔහුවය. ස්ථිරවම (ඔහු අමතන) රැකවලා ඉතා නරකය. ස්ථිරවම (එම) මිතුරාද නරකය. 14. විශ්වාස කර යහකියා කරනවුන්ව එයට පහළින් ගංගා ගලා බසිමින් තිබෙන්නාවූ ස්වර්ගයේ නිශ්චය වශයෙන්ම අල්ලාන් ප්‍රවිශ්ට කරවන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාන් තමා සිතන දෙය කරන්නේය.

15. අල්ලාන් (ඔහුගේ) දූතයා වන ඔහුට මෙලොව හා එලොව උදව් කරන්නේම නැත යැයි කවුරුන් සිතන්නේද ඔහු කඹයක්

අහස දෙසට යවා එ(සේ එන උපකාර)ය සිදු දමන්නවා. පසුව ඔහුට කෝපය ඇති කර ඇති දෙය සිඳි තිබේද යැයි බලන්නවා.

16. තවද මෙසේ පැහැදිලි වැකි ලෙසින්ම අපි මෙය පහළ කර ඇත්තෙමු. නිශ්චය වශයෙන්ම අල්ලාහ් තමා සිතන්නන්ව (මෙය මගින්) සෘජු මගෙහි ගමන් කරවන්නේය.

17. නිශ්චය වශයෙන්ම විශ්වාස කළවුන්ද යුදෙව්වන්ව සිටියවුන්ද සාබ්ඊන්වරුන්ද කිතුනුවන් හා (ගින්නට නමදින) මජ්සිවරුන් සහ මුෂරික්වරුන් යන මොවුන් අතර (නිසි මග සිටියේ කවුරුන්ද යන කරුණ පිළිබඳ) නිශ්චය වශයෙන්ම අල්ලාහ් කියාමත් දිනයෙහි තීරණ කරනු ඇත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සෑම දෙයකටම සාක්ෂි දරන්නේය.

18. (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම අල්ලාහ් වන ඔහුට අහසෙහි සිටින්නන්ද පොළොවෙහි සිටින්නන්ද, සූර්යයාද, චන්ද්‍රයාද, තරුද, කඳුද, වාක්ෂයන්ද, බඩගාමීන් යන ජීවීන් හා මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකුද ‘සජ්ද’ (හෙවත් සිරස පහත්) කරනු ඔබ නොබැලූවේද? තවද වැඩි දෙනෙකුට හිංසනය තීරණ වී ඇත. තවද කවුරුන්ව අල්ලාහ් නින්දවට පත් (කිරීමට උත්සාහ) කරන්නේද ඔහුට ගෞරව කරන කිසිවෙකු නැත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් තමා සිතන්නක් කරන්නේය. (සජ්ද 5)

19. (විශ්වාස කරන හා නොකරන) මෙම නඩු කථා කරන පාර්ශව දෙක තම රබ් ගැන තර්ක කරමින් සිටිති. එහෙයින් ප්‍රතිකෂේප කරන මොවුන්ට අග්නි වස්ත්‍ර (ඔවුන්ගේ ප්‍රමාණයට මැසීමට) කපා තබනු ලැබී ඇත. ගිනියම්ව ඇති ජලය ඔවුන්ගේ හිස් මත වත්කරනුද ලැබේ. 20. එමගින් ඔවුන්ගේ උදරයේ තිබෙන දෙයද සමද උණු කරනු ලැබේ. 21. ඔවුහු වෙනුවෙන් යකඩයෙන් (කැනු) උදළද ඇත. 22. සංතාපය නිසා ඔවුන් එයින් පිටවන්නට සිතන සෑම විටම ඔවුහු එයටම (නැවත

නැවතත්) හරවනු ලබති. තවද 'පුළුස්සන (ගින්නේ) වේදනාව රස විඳින්න' (යැයිද ඔවුන්ට කියනු ලබති)

23. විශ්වාස කර යහකියාද කරන්නන්ව නිශ්චය වශයෙන්ම අල්ලාහ් එයට පහළින් ගංගා ගලා බසිමින් තිබෙන ස්වර්ග යන්ට ඇතුළු කරනු ඇත. එහි ඔවුන් රනින් කරන ලද වළලු හා මුතු පළඳවනු ලබති. එහි ඔවුන්ගේ වස්ත්‍ර වනු ඇත්තේ පටය.

24. තවද පවිත්‍ර වූ ප්‍රකාශය කරා ඔවුහු මග පෙන්වනු ලැබ සිටියහ. තවද ප්‍රශංසාව හිමියාගේ මාර්ගයෙහි ඔවුහු ගමන් කරවනු ලැබ සිටියහ.

25. නිශ්චය වශයෙන්ම ප්‍රතිකෂේප කර අල්ලාහ්ගේ මාර්ග යෙන්ද එහි වාසය කරන හා පිටත වාසය කරන්නන් (ඇතුළු) සියල්ලන්ටම සමාන (අයිතිය ඇත යැයි ප්‍රකාශ) කර ඇති එම (මක්කාවෙහි පිහිටි) මස්ජිදුල් හරාමයෙන්ද (මිනිසුන්ව) වළකන්නන් (වන ඔවුන් පාපතර යන්ය). තවද කවුරුත් එහි අපරාධය මගින් නැඹුරු වීම පතන්නෝද ඔහුට වේදනාකාරී හිංසනයක් අපි රස විඳවන්නෙමු.

26. (මුහම්මද්!) ඉබ්‍රාහිම්ට (අපගේ මෙම) නිවසේ ස්ථානය නියම කර 'ඔබ මාහට කිසිවෙකු සම නොකරන්න. මාගේ නිවස වටා (තවාෆ් කරමින්) යන්නන්ටද එහි (සලාතය වෙනුවෙන්) සිට ගන්නන්ටද එහි නැවී හා සිරස පහත් කරන්නන්ටද එය පිරිසිදු කර තබන්න' (යැයි අප කී සෑටි ඔබ මෙතෙහි කරන්න)

27. 'හජ් (වන්දනය) සඳහා ඔබ මිනිසුන්ට ඇරයුම් කරන්න. (එය පිළිගෙන ඔවුහු) පා ගමනින් ඔබ වෙත එන්නෝය. තවද සිහින් වූ ඔටුවන් මත (නැග එන්නෝය). ඒවා ඇත පිහිටි සෑම මංමාවත්වල සිට ඔවුන්ව ගෙනෙනු ඇත. 28. තමන්ට හිමි කුසල් අත් කර ගැනීමටද ඔහු ඔවුන්ට දී ඇති (එළු ගව ඔටු යන) සිවුපාවුන් මත නියමිත දිනවල අල්ලාහ්ගේ නාමය

පවසනු පිණිසද (ඔවුන් එන්නෝය). එහෙයින් එයින් ඔබද අනුභව කරන්න. දුක් විදින දුගීන්ටද බුදින්නට දෙන්න. 29. පසුව (ඔවුන්) සිය (පුද්ගලික) කාර්යන් කරත්වා. සිය භාරයන් ඔවුන් ඉටු කරත්වා. පුරාතන සිද්ධස්ථානය (වන කාබාව)ද ඔවුන් තවාග් කරත්වා.

30. (හජ් සම්බන්ධ ක්‍රියාවන්) මේවාය. තවද අල්ලාහ් පූජනීය කළ දේ කවුරුන් ගරු කරන්නේද එය ඔහුගේ රබ් වෙත ඔහුට ඉතා විශිෂ්ඨය. තවද (එළු ගව ඔටු යන) සිවුපාවුන්ගෙන් ඔබට (තහනම් යැයි) පාරායණය කර පෙන්වන ලද්දවුන් හැර අනෙක් සතුන් ඔබට (අනුභවයට) අනුමත කර ඇත. එහෙයින් පිළිමවල ඇති අපවිත්‍රය වළකා ගන්න. අසත්‍ය ප්‍රකාශයන්ද වළකා ගන්න.

31. අල්ලාහ් වෙනුවෙන් (සත්‍යය) කරා නැඹුරුවුවන්ව ඔහුට කිසිවක් සම නොකරන්නන්ව (එයින් වැළකී සිටින්න). තවද කවුරුන් අල්ලාහ්ට (යමක්) සම කරන්නේද ඔහු අහසේ සිට මුනින් අත වැටී පසිණින් ඔහු ඩැහැගත්තාක් මෙන් හෝ සුළඟ ඔහුව ඇත තැනකට ගසා ගෙන යනු ලැබුවෙක් ලෙසින් හෝ සිටින්නේය.

32. එයයි (ඔහුගේ අවසානය) තවද කවුරුන් අල්ලාහ්ගේ සලකුණු ගරු කරන්නේද එවිට නිශ්චය වශයෙන්ම එය හදවත්හි ඇති බියබැතිබවින් (ඇති වූවක්)ය. 33. එ(ම සිවුපාවුන්ගේ (අනෙක්) ප්‍රයෝජන ඔබට නිශ්චිත වේලාවක් දක්වා ඔබට ඇත. පසුව ඔවුන්ට හිමි තැන පුරාතන නිවස වෙතය.

34. (එළු ගව ඔටු යන) සිවුපාවුන් අතරින් අප දී ඇති සතුන් මත අල්ලාහ්ගේ නාමය පවසා ඒවා කැප කිරීම සෑම සමූහයකටම අපි ඇති කර ඇත්තෙමු. එහෙයින් ඔබගේ දෙවියා එකම දෙවියාය. ඔහුටම අවනත වන්න. තවද සිතේ ශ්‍රද්ධාව ඇත්තවුන්ට (මුහම්මද්!) ඔබ සුබාරංචි පවසන්න. 35. ඔවුන්

කෙබන්දන්ද යත් අල්ලාහ්ගේ නාමය පවසනු ලැබුවහොත් ඔවුන්ගේ හදවත් සලිත වෙයි. ඔවුන්ට සිදු වූ (කටුක) දේ විෂයයෙහි ඔවුන් ඉවසන්නන්වද සලාතය ඉටු කරන්නන්වද සිටිති. ඔවුන්ට අප දුන් දෙයින් ඔවුහු (දුගීන්ට) වියදම්ද කරති.

36. ඔටුවන්ව ඔබ වෙනුවෙන් අල්ලාහ්ගේ සලකුණුවලින් ඇත්තවුන් ලෙස අපි කර ඇත්තෙමු. ඔබට එහි විශාල යහපත ඇත. එහෙයින් (එය) සිටවා අල්ලාහ්ගේ නාමය පවසා (ගෙල සිද) දමන්න. එය ඉල පෙදෙසින් වැටුනහොත් එයින් ඔබත් අනුභව කරන්න. (ලැජ්ජාව නිසා) ඉල්ලා නොසිටින්නන්ටත් ඉල්ලා සිටින්නන්ටත් බුදින්නට දෙන්න. ඔබ කෘතඥ වනු පිණිස එලෙසින් අපි එය ඔබ වසගයට පත් කළෙමු. 37. (ඔබ මරාදමන)

එ(ම සිවුපා)වුන්ගේ මාංශ හෝ උන්ගේ රුධිරය කිසිවිටෙක අල්ලාහ් වෙත නොයන්නේය. නමුත් ඔබගේ බියබැති බව ඔහු වෙත යන්නේය. ඔබව සෘජු මගෙහි ගමන් කරවීම පිණිස අල්ලාහ්ව ඔබ ආනිශංසනය කරනු පිණිස උන්ව මෙලෙසින් ඔබ වසගයට ඔහු පත් කර ඇත්තේය. තවද (මුහම්මද්!) යහකියා කරන්නන්ට ඔබ සුබාරංචි පවසන්න.

38. නිශ්චය වශයෙන්ම අල්ලාහ් (ප්‍රතිකෂේප කරන්නන්ගේ ගැහැට ළඟා නොවන ලෙසින්) විශ්වාසිකයන් (සිය ආශීර්වාදයෙහි) රැක ගන්නේය. වංචනික ප්‍රතිකෂේප කරන්නන්ව නිශ්චය වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත.

39. (ප්‍රතිකෂේප කරන්නන් විසින්) සටන් කරනු ලැබුවන්ට (එමගින්) ඔවුන් අසාධාරණයක් කරනු ලැබ ඇත්තෝය යන හේතුව නිසා (ඔවුන්ට එරෙහිව) යුධ කිරීමට අනුමැතිය දෙනු ලැබ ඇත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් මොවුන්ට උදව් කිරීමට හැකියාව ඇත්තාය. 40. 'අපගේ රබ් අල්ලාහ් ය' යැයි කීවා හැර (ඔවුන් අන් වරදක් නොකළ) ඔවුහු තමන්ගේ නිවෙස්වලින්

පිටමං කරනු ලැබුවෝය. තවද මිනිසුන්ගෙන් ඇතැමෙකු ව තවත් ඇතැමුන් මගින් අල්ලාහ් වළක්වා නොතිබුනහොත් ආශ්‍රමයන්ද දේවස්ථානයන්ද (යුදෙව්) සිනගෝගයන්ද මෙයින් අල්ලාහ්ගේ නාමය වැඩියෙන් කියනු ලබන මස්ජිදයන්ද කඩා බිඳ දමනු ලැබ තිබෙනු ඇත. අල්ලාහ්ට කවුරුත් උදව් කරන්නේද ඔහුට නිශ්චය වශයෙන්ම අල්ලාහ්ද උදව් කරන් නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ශක්තිවන්තයාය අභිබවන්නාය.

41. ඔවුන් කෙබන්දන්ද යත් ඔවුන්ට පොළොවෙහි (පාලන) හැකියාව ඇති කර දුනහොත් ඔවුහු සලාතය (නිසි පරිදි) ඉටු කරන්නෝය. සකාතයද දෙන්නෝය. යහපත අණ කර නපුරෙන් වළක්වන්නෝය. තවද සියළුම කාරියන්හි අවසානය ඇත්තේ අල්ලාහ් වෙතමය.

42. තවද (මුහම්මද්!) මොවුන් ඔබව අසත්‍ය කළහොත් (ඒ නිසා දුක් නොවන්න). මොවුන්ට පෙර සිටි තුන්ගේ සමූහයාද ආද් හා සමුද් (සමූහයන්ද අපගේ දුතයන්ව) නිශ්චය වශයෙන්ම අසත්‍ය කළෝමය. 43. තවද ඉබ්‍රාහිම්ගේ සමූහයාද ලූත්ගේ සමූහයාද (එසේම කළෝය) 44. මදියන් වැසියෝද (එසේ කළෝය). මුසාද අසත්‍ය කරනු ලැබුවේය. එහෙයින් ප්‍රතිකේෂ්ප කරන්නන්ට මම කාල අවකාශය දුන්නෙමි. පසුව ඔවුන්ව මම ග්‍රහණය කර ගත්තෙමි. මාගේ හිංසනය කෙසේ වී දැයි (මුහම්මද්! ඔබ නොබැලුවෙහිද?)

45. නගර කිහිපයක්ම එය අපරාධ කරමින් සිටින විටම අපි විනාශ කර ඇත්තෙමු. එහෙයින් පාළු ලිං හා සාඩම්බර මන්දිර වූ (ඒවා අද) නටබුන්ව වැටී තිබෙන්නේය. 46. පොළොවෙහි ඔවුන් ගමන් කර (බලා) නැත්තෝද? (එසේ කර තිබුනහොත් සත්‍යය) වටහා ගන්නා හදවත් ඔවුන්ට එමගින් ඇති වනු ඇත. නැත්නම් (සත්‍යය) ශ්‍රවනය කරන සවන් ඔවුන්ට එමගින් ඇති

වනු ඇත. නිශ්චය වශයෙන්ම (ඔවුන්ගේ) දසුන අණු වී නැත. එනමුත් අණු වී ඇත්තේ හෘදයෙහි ඇති සිත්ය.

47. තවද (මුහම්මද්!) ඔවුහු හිංසනය (එන්නේ කවදදැයි) ඔබෙන් (අසමින් එය) ඉක්මනින් සොයති. අල්ලාහ් සිය ප්‍රතිඥාවට කිසි විටෙක පිටුපාත්තේ නැත. තවද නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් වෙත එක් දිනයක් යනු ඔබ ගණන් කරනා වසර දහසක් වැනිය.

48. නගර කිහිපයකටම එය අපරාධ කරමින් සිටි විට මම එයට කාල අවකාශ දුන්නෙමි. (ඔවුන් එයින් ඉවත් නොවුනු හෙයින්) පසුව මම ඒවා ග්‍රහණය කර ගත්තෙමි. (ඔවුන්) ආපසු පැමිණිය යුත්තේ මා වෙතමය.

49. (මුහම්මද්!) 'මිනිසුනි! මම ඔබට පැහැදිලිවම අනතුරු අඟවා අවවාද කරන්නෙකු(ම මිස අනෙකක් නො)වෙමි' යැයි ඔබ පවසන්න. 50. එහෙයින් විශ්වාස කර යහකියාද කරන එවැන්නන්ට සමාව හා ගෞරවනීය බොජුන්ද ඇත. 51. තවද අපගේ වැකියන්හි (අප) නොහැකියාවට පත් කරන්නට වැයම් කරන එවැන්නන් නිරයේ වැසියන්මය.

52. (මුහම්මද්!) ඔබට පෙර කිසිදු දූතයෙකු ව හෝ නබිවරයෙකු ව ඔහු පාරායණය කළහොත් ඔහුගේ පාරායණයෙහි සාතාන් ව්‍යාකූලතාවය දැමුවේ මිස (ඔවුන්ව) අප පහළ නොකළෙමු. සාතාන් දැමූ දෙය අල්ලාහ් ඉවත් කර පසුව සිය වැකියන් ස්ථිර කරන්නේය. තවද අල්ලාහ් සර්වඥයාය ඥාණාන්වි තයාය. 53. කවුරුන්ගේ හදවත්හි (කුහකකම නම්) රෝගය තිබේද ඔවුන්ටද කවුරුන්ගේ හදවත් (ගල් මෙන්) දඩි වී තිබේද ඔවුන්ටද පරීක්ෂණයක් කරනු පිණිස සාතාන් දැමූ දෙය (අල්ලාහ්) ඇති කළේය. නිශ්චය වශයෙන්ම අපරාධකරුවෝ ඉතා ඇත් වූ වෙන්වීමක සිටින්නෝය. 54. තවද ඥාණය දෙනු ලැබුවත් නිශ්චය වශයෙන්ම මෙය ඔබගේ රබ් වෙතින්ම

පැමිණි සත්‍යය යැයි දැන එය ඔවුන් විශ්වාස කරනු පිණිසද තවද ඔවුන්ගේ හදවත් ඔවුන්ට අවනත වනු පිණිසද (අල්ලාහ් මෙසේ කළේය). තවද නිශ්චය වශයෙන්ම විශ්වාස කළවුන්ව අල්ලාහ් සෘජු මගෙහි ගමන් කරවන්නාය.

55. (නමුත්) තමන් වෙත (අවසන්) හෝරාව පැමිණෙන තෙක් හා වද දිනයේ හිංසනය ඔවුන් කරා එන තෙක් ප්‍රතිකෂේප කරන්නන් මෙය පිළිබඳ සැකයෙන්ම සිටිනු ඇත. 56. එම දිනයෙහි පාලනය අල්ලාහ්ටම හිමිය. ඔහුම ඔවුන් අතර තීරණ ව දෙන්නේය. එහෙයින් විශ්වාස කර යහකියා කරන එවැන්නන් දයාද ඇති ස්වර්ගයන්වල සිටිනු ඇත. 57. තවද ප්‍රතිකෂේප කර අපගේ වැකි අසත්‍ය කරන එවැන්නන්ටමය නින්දිත හිංසනයන් ඇත්තේ.

58. තවද අල්ලාහ්ගේ මාර්ගයේ පිටවී ගොස් පසුව ඝාතනයට ලක් වී නිතැතින්ම මරණයට පත් වන්නන් වන එවැන්නන්ට නිශ්චය වශයෙන්ම අල්ලාහ් අලංකාර ආහාර දෙන්නේය. තවද නිශ්චය වශයෙන්ම අල්ලාහ් ආහාර දෙන්නන්ගෙන් විශිෂ්ඨයාය. 59. (එහෙයින්) නිශ්චය වශයෙන්ම ඔවුන් කුමකින් සෑහීමට පත් වන්නේද එවන් ප්‍රවේශස්ථානයෙහි ඔහු ඔවුන්ව ඇතුළු කරවන්නේය. තවද අල්ලාහ් සර්වඥයාය ඉවසා දරා ගන්නාය.

60. එය (ඔවුන්ටම හිමිය). තවද කවුරුත් තමා කුමකින් හිංසා කරන ලද්දේද එලෙසින්ම (හිංසා කළවුන්ට) දඬුවම් කර එයින් පසුවත් ඔහුට හිංසා කරනු ලබයි නම් නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔහුට උදව් කරනු ඇත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් වැරදි ඉවසන්නාය සමාවන්නාය.

61. එය නිශ්චය වශයෙන්ම අල්ලාහ් රාත්‍රිය දවාලට ඇතුළු කරන්නේය තවද දවාල රාත්‍රියට ඇතුළු කරන්නේය යන හේතුව නිසාය. තවද නිශ්චය වශයෙන්ම අල්ලාහ් අසන්නාය

බලන්නාය. 62. (තවද) එය නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔහුමය සත්‍යවන්නයා සහ නිශ්චය වශයෙන්ම ඔහු හැර කුමක් ඔවුහු අමතන්නෝද එයයි අසත්‍ය වනුයේ (හා) තවද නිශ්චය වශයෙන්ම අල්ලාහ් (වන) ඔහුය උදරයා අති විශාලයා යන හේතුව නිසාය.

63. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අහසේ සිට ජලය පහළ කරන්නේය. (එමගින්) පොළොව එලබර වන්නේය යැයි (මුහම්මද්!) ඔබ නොබැලුවේහිද? නිශ්චය වශයෙන්ම අල්ලාහ් සුක්ෂමව දන්නාය සංවේදියාය. 64. අහසෙහි ඇති දේද පොළොවෙහි ඇති දේද හිමි ඔහුටමය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් (වන) ඔහුය අවශ්‍යතාවයක් නැත්තා, ප්‍රශංසාව හිමියාය.

65. (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම අල්ලාහ් පොළොවෙහි ඇති දේද ඔහුගේ අණ පරිදි මුහුදේ ගමන් කරන නැවද ඔබ වසඟ යට පත් කර ඇත යැයි ඔබ නොබැලුවේහිද? අහස් ගැබ (වන) එය සිය අනුමැතිය නොමැතිව පොළොව මත නොවැටෙන පරිදි ඔහු නවතා ගෙන සිටින්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් මිනිසුන් කෙරෙහි (දයාව ඇති) සානුකම්පිතයාය දයාබරයාය.

66. තවද ඔබට ප්‍රාණය දුන්නේ ඔහුය. පසුව ඔබව ඔහු මරණයට පත් කර නැවතත් ප්‍රාණය දෙන්නේය. (එනමුදු) මිනිසා නිශ්චය වශයෙන්ම ඉතා අකෘතඥයෙකු වම සිටින්නේය.

67. (මුහම්මද්!) සෑම සමූහයකටම (ආගමික) වතාවත් (ක්‍රම) අපි ඇති කළෙමු. ඔවුහු එය නියමිත පරිදි කරන්නන්ව සිටින්නෝය. එහෙයින් ඔවුන් ස්ථිරවම මෙම විෂයයෙහි ඔබ සමග හේද ඇති නොකරන්වා. තවද ඔබ (ඔවුන්ව) ඔබගේ රබ් වෙත ඇරයුම් කරන්න. නිශ්චය වශයෙන්ම ඔබය සෘජු මගෙහි සිටින්නේ. 68. (එයින් පසුවද) ඔවුන් ඔබ සමග තර්ක කළහොත් 'ඔබ කරන දේ ගැන අල්ලාහ් මනාව දන්නාය' යැයි

ඔබ පවසන්න. 69. (තවද) 'ඔබ කුමක මා සමග මත හේද ඇති කරමින් සිටින්නෙහිද එ(ම විෂයයෙ)හි කියාමත් දිනයේ අල්ලාහ් ඔබ අතර තීරණ කරනු ඇත. 70. (මුහම්මද්!) අහසෙහි හා පොළොවෙහි ඇති දේ නිශ්චය වශයෙන්ම අල්ලාහ් දන්නේය යැයි ඔබ දැන නොගත්තේහිද? නිශ්චය වශයෙන්ම මෙය පුස්තකයේ (සටහන් කර) තිබේ. නිශ්චය වශයෙන්ම අල්ලාහ්ට මෙය ඉතා පහසුය.

71. (මුහම්මද්!) තවද ඔවුහු අල්ලාහ් හැර කිසිදු සාධකයක් පහළ කර නොමැති දෙයද කුමක් පිළිබඳ ශ්‍රෝණය ඔවුන්ට නැත්තේද එයද නමදින් නෝය. (මෙවැනි) අපරාධකරුවන්ට උදව් කරන්නෝ කිසිවෙකු නොමැත. 72. තවද (මුහම්මද්!) පැහැදිලිවන අපගේ වැකි ඔවුන්ට පාරායණය කර පෙන්වනු ලැබුවහොත් (ඒවා) ප්‍රතිකෂේප කරන්නන්ගේ මුහුණුවල ක්‍රෝධය (තිබෙනු) ඔබ දැන ගන්නෙහිය. අපගේ වැකි කවුරුන් ඔවුන්ට පාරායණය කර පෙන්වන්නේද එවන්නන්ට පහර දීමට ඔවුන් සමීප වන්නෝය. 'මා ඔබට මෙයට වඩා නරක දෙය දන්නේනද? (එය නම් නිරයේ) ගින්නයි. ප්‍රතිකෂේප කරන්නන්ට අල්ලාහ් පොරොණු වී ඇත්තේ මෙයය. (අවසානයෙහි) ළඟා වන තැන්වලින් එය ඉතා නරකය.

73. මිනිසුනි! එක් උදහරණයක් කියනු ලබන්නේය. එහෙයින් එයට සවන් දෙන්න. අල්ලාහ් හැර ඔබ අමතනවුන් (සැවොම) එක් වූවද ඔවුහු මැස්සෙකුවත් නොමවන්නෝය. එමෙන්ම එක් මැස්සෙක් ඔවුන්ගෙන් යමක් පැහැර ගතහොත් එය උභ්‍ය වෙතින් ගලවා ගන්නට (පවා) ඔවුන්ට නොහැකිය. (එහෙයින් ඔවුන්ගෙන් පිහිට) සොයන්නන් හා සොයනු ලබනවුන් (දෙපිරිසම කිසිවක් කළ නොහැකි) දුබලයන් වූහ. 74. අල්ලාහ්ව ඔහුගේ

තත්ත්වයට සුදුසු අයුරින් ඔවුන් අනුමාන නොකළෝය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ශක්තිවන්තයාය. අහිඛව න්නාය.

75. දූතයන්ව අල්ලාහ් මලාඉකා වරුන්ගෙන්ද මිනිසුන්ගෙන්ද තෝරා ගන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අසන්නාය බලන්නාය. 76. ඔවුන්ට ඉදිරියේ තිබෙන දේද ඔවුන්ගෙන් පසුපසින් තිබෙන දේද ඔහු දන්නේය. තවද සියළුම කාරියන් අල්ලාහ් වෙතම ආපසු ගෙනෙනු ලබන්නේය.

77. විශ්වාසිතයනි! ඔබ (සිරුර නවා) රුකු කර තවද (සිරස නවා) සජ්ද කර ඔබගේ රඹව නමදින්න. තවද ඔබ ජය ලබනු පිණිස යහපත් දේම කරන්න. (සජ්ද) 78. (විශ්වාසිතයනි!) තවද ඔබ අල්ලාහ්ගේ මාර්ගයේ සත්‍ය ලෙසින් වැයම් කරන්න. ඔහු ඔබව තෝරා ඇත්තේය. මෙම ධර්මයෙහි ඔහු ඔබට කිසිදු අසිරුතාවයක් ඇති නොකළේය. ඔබගේ පියාණන් ඉබ්‍රාහිම්ගේ මග (මෙයයි). අපගේ මෙම දූතයා ඔබට සාක්ෂියක් වනු පිණිස හා ඔබ අන් මිනිසුන්ට සාක්ෂියක් වනු පිණිස මෙයට පෙර හා මෙ(ම පුස්තකයෙහි (අල්ලාහ් වන) ඔහු ඔබට මුස්ලිම්වරුන් යැයි නම් තැබුවේය. එහෙයින් සලාතය ඉටු කරන්න. සකාතයද දෙන්න. අල්ලාහ්ව හොදින් ග්‍රහණය කරගන්න. ඔබගේ රැකවලා ඔහුය. රැකවලුන්ගෙන් ඔහු හොඳ(ම රැකවලා)ය උදව් කරන්නන්ගෙන්ද ඔහු හොඳ(ම උදව්කරන්නා)ය.

23. අල් මුම්හුන් - ඇදහිලිවත්තයන් (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. ස්ථිර වශයෙන්ම විශ්වාසිතයන් ජය ලැබූහ. 2. සිය සලාතයේ (කිසිදු අඩුවක් ඇති නොවිය යුතුය යන) වකිතයක් ඇත්තන් ඔවුන්ය. 3. තවද අනවශ්‍ය දේ ඉවත දමන්නන් ඔවුන්ය. 4. තවද සකාතය (ඉටු) කරන්නන්ද ඔවුන්ය. 5. තවද සිය රහස් අවයව (පාපයෙන්) රැක ගන්නන් ඔවුන්ය. 6. සිය බිරියන් වෙත හෝ නැතිනම් ඔවුන්ගේ දකුණත හිමි කරගත් (වහල් ස්ත්‍රීන්) වෙත හැර (අන් තහනම් ක්‍රියාවලින් මොවුන් තමන්ගේ රහස් අවයව ආරක්‍ෂා කරති. ඔවුන් සමග ඇසුරු පැවැත්වීම විෂයයෙහි) ඔවුහු නින්දා කරනු නොලබති. 7. එහෙයින් කවුරුත් මෙය හැර (අන් මගක්) සොයන්නේද එවිට ඔවුන් සීමාව ඉක්මවූවන්ය. 8. තවද තමන්ට රැක බලා ගැනීමට භාරදුන් දෙය හා පොරොන්දු ආරක්‍ෂා කරන්නන් ඔවුන්ය. 9. සිය සලාතයන් (නිසි කලට ඉටු කරමින්) රකින්නන් මොවුන්ය. 10. (ස්වර්ගයන්) උරුම කර ගන්නන් මොවුන්ය. 11. (උසස් ස්වර්ගයක් වන) ෆර්දවුසය උරුම කර ගන්නන් මොවුන්ය. (තවද) ඔවුන් එහි සදාකල් රැඳෙන්නන්ය.

12. නිශ්චය වශයෙන්ම මිනිසාව මැටියේ සාරයෙන් අප මැවූවෙමු. 13. පසුව අපි ඔහුව ආරක්‍ෂා සහිත තැනෙක ශුක්‍ර බිඳුවක් කළෙමු. 14. පසුව එම ශුක්‍ර බිඳුව ලේ කැටියක් ලෙසින් මැවූවෙමු. පසුව එම ලේ කැටිය මාංශ පිඬුවක් ලෙසින් මැවූවෙමු. පසුව එම මාංශ පිඬුව ඇට ලෙසින් මැවූවෙමු. පසුව අප එම ඇටවලට මාංශ පැළඳුවෙමු. පසුව එය අප වෙතත්

මැවිල්ලක් (ලෙසින්) මැවූවෙමු. එහෙයින් මැවුම්කරුව න්ගෙන් සුන්දරයා (වන) අල්ලාන් (සියළු) භාග්‍යහිමියාය. 15. (මිනිසුනි!) පසුව නිශ්චය වශයෙන්ම ඔබ මරණයට පත්වන්නන්ය. 16. පසුව කියාමත් දිනයෙහි නිශ්චය වශයෙන්ම ඔබ නැගිටවනු ලබන්නෙහුය.

17. නිශ්චය වශයෙන්ම ඔබට ඉහළින් මං හතක් අපිම මැවූවෙමු. මෙම මැවිලි ගැන අපි කිසි විටෙක අනවධා නයෙන් සිටින්නන් නොවූයෙමු. 18. අහසින් අපි නියම ප්‍රමාණයෙන් ජලය පහළ කරන්නෙමු. (පසුව) එය පොළොවෙහි රඳ වන්නෙමු. නිශ්චය වශයෙන්ම එය (පොළොව උරා) ගනු ලැබීමටද අප හැකියාව ඇත්තන්ය. 19. පසුව එය මගින් මිදී, ඉදි උයන් අපි ඔබ වෙනුවෙන් උත්පාදනය කරන්නෙමු. එහි ඔබට බොහෝ පලතුරු ඇත. තවද ඔබ එයින් අනුභව කරන්නෙහිය. 20. කුර්සයිනාවේ සිට පිටවන එක් වාෂ්පයක්ද (අප මවා ඇත්තෙමු) අනුභව කරන්නන්ට එය තෙලද යුෂද සමග ඇති වන්නේය. 21. තවද (එළු ගව ඔටු යන) සිවුපාවුන්ගෙන්ද ඔබට දත යුතු දෙයක් තිබේ. උන්ගේ උදරයේ තිබෙන දෙයින් (එනම් කිරි) අපි ඔබට පොවන්නෙමු. ඒවායෙහි ඔබට බොහෝ ප්‍රයෝජන ඇත්තේය. තවද ඔබ ඒවායින් බුදින්නෙහිය. 22. ඒවා මතද, නැව් මතද ඔබ දරා ගෙන යනු ලබන්නෙහිය.

23. තවද නිශ්චය වශයෙන්ම අපි නූත්ව අපගේ දූතයා ලෙසින් ඔහුගේ සමූහයා වෙත යැවූවෙමු. ඔහු 'මාගේ සමූහයෙනි! ඔබට ඔහු හැර අන් දෙවියෙකු නැති හෙයින් ඔබ අල්ලාන්ටම නමදින්න. ඔබ (ඔහුට) බියබැති නොවන්නේද?' යැයි කීවේය. 24. එවිට (එය) ප්‍රතිකෂේප කළ ඔහුගේ සමූහයා අතර සිටි ප්‍රධානීන් 'මොහු ඔබ වැනිම වූ මිනිසෙකු මිස (දෙවියන්ගේ දූතයෙකු) නොවේ. (නමුත්) මොහු ඔබගෙන් බුහුමන් ලැබීම

පතන්තෝය. තවද අල්ලාහ් සිතා සිටියහොත් මලාඉකාවරුන් (මෙම කාරිය සඳහා) පහළ කරනු ඇත. පෙර සිටි අපගේ පැරණි න්ගෙන් මෙවැන්නක් අපි (කිසිවිටෙක) අසා නැත්තෙමු' යැයි කීවෝය. 25. (තවද) 'මොහු උමතු මිනිසෙකු මිස (අන් කිසිවක්) නොවේ. එහෙයින් මද කලක් මොහුව (සමා වී මෙම ඇරයුම ඔහු නැවැත්වීම) බලාපො රාත්තුව සිටින්න. (යැයිද කොටසක් කීවෝය)

26. (එයට නූන්) 'මාගේ රබ්! මොවුන් මා අසත්‍ය කළ නිසා ඔබ මට උදව් කරනු මැන' යැයි කීවේය. 27. (එයට අල්ලාහ්) 'ඔබ අපගේ ඇස් ඉදිරිපිට හා අප දන්වන ආකාරයෙන් එක් නැවක් තනන්න. අපගේ අණ පැමිණ ලිප රත් වන්නට වූ විට පුරුෂ හා ස්ත්‍රී (යන) දෙක බැගින් වූ යුවල්ද ඔබගේ නිවැසියන්ගෙන් කවුරුන් විෂයයෙහි අපගේ ප්‍රකාශය ඉස්සරවූයේද ඔහු හැර අනෙක් අයව ඔබ එහි නංවා ගන්න. අපරාධ කළවුන් ගැන ඔබ මා සමග කථා කරනු එපා. නිශ්චය වශයෙන්ම ඔවුන් ගිල්වනු ලබන්නන්ය' යැයි අප 'වහි' (මගින් පණිවිඩ) පහළ කළෙමු.

28. එහෙයින් ඔබද ඔබ සමග සිටින්නන්ද නැවට ගොඩවී වාසි වුවහොත් 'අපරාධකාර සමූහයා වෙතින් අපව රැක ගත් අල්ලාහ්ටමය සියළු ප්‍රශංසා' යැයි පවසන්න (යැයිද) 29. 'මාගේ රබ්! බසින තැන්වලින් භාග්‍යය ඇති කරන ලද තැනෙහි මා බස්වනු මැනවි. බස්වන්නන්ගෙන් විශිෂ්ඨයා ඔබය' යැයිද පවසනු (යැයි අප නූන්ට කීවෙමු). 30. නිශ්චය වශයෙන්ම මෙහි සාධක බොහෝමයක් තිබේ. නිශ්චය වශයෙන්ම අපි පරීක්ෂා කරන්නන්ව සිටියෙමු.

31. ඉක්බිති මොවුන්ට පසු අපි වෙනත් පරම්පරාවක් ඇති කළෙමු. 32. එහෙයින් 'ඔහුව හැර අන් දෙවිදෙකු ඔබට නොමැති (හෙයින්) ඔබ අල්ලාහ්වම නමදින්න' (යන පණිවිඩය

සමග) ඔවුන්ගෙන්ම එක් දූතයෙකු ව ඔවුන් කරා අපි එවුවෙමු.

'ඔබ ඔහුට බියබැති නොවන්නේද?' (යැයි ඔහුද ඇසුවේය)

33. කවුරුන් (සත්‍ය) ප්‍රතිකේෂ්ප කර අවසාන (දින)යෙහි හමුවීම(ද) අසත්‍ය කරමින් සිට කවුරුන්ට අපි මෙලොව දිවියේ සැපතද දුන්නෙමුද එවන් ඔහුගේ සමූහයේ සිටි ප්‍රධානීන් 'මොහු ඔබ මෙන්ම වන මිනිසෙකු මිස (දූතයෙකු) නොවේ. ඔබ කුමකින් අනුභව කරන්නේද එය ඔහුද අනුභව කරයි. ඔබ පානය කරන දෙයින් ඔහු පානයද කරන්නේය' යැයි කීවෝය. 34. එහෙයින් 'ඔබ මෙන්ම වන මිනිසකුට ඔබ අවනත වුවහොත් එවිට ඔබ නිශ්චය වශයෙන්ම අලාභ ලැබුවන් වන්නෙහුය' (යැයිද)

35. 'නිශ්චය වශයෙන්ම ඔබ මැරී පස් බවටද ඇට බවටද පත් වූ පසු නිශ්චය වශයෙන්ම ඔබ (මළවුන් අතුරින්) පිට කරනු ලබන්නෙහුය යැයි ඔහු ඔබට සහතික වන්නේද?' (යැයිද)

36. 'ඔබට සහතික වුණු දෙය (කෙසේ සිදු විය හැකිද?) එය (සත්‍යයෙන්) ඉතා ඇත්වූ ඉතාම ඇත් වූ (සහතිකයකි යැයිද)

37. 'මෙය අපගේ මොලොව ජීවිතය මිස (එලොවක් යැයි) කිසිවක් නොමැත. (මෙහිම) අපි මරණයට පත් වන්නෙමු. (දැන්) අපි ජීවත්ව සිටිමු. අපි (මැරුණු පසු) නැගිටවන්නන් නොවෙමු' (යැයිද) 38. (තවද) 'මොහු අල්ලාහ් කෙරෙහි අසත්‍යයක් ගොතා කියන එක් මිනිසෙකු මිස (අන් කිසිවෙකු) නොවේ. අපි මොහු ව විශ්වාස කරන්නන් නොවෙමු' (යැයිද කීවෝය).

39. (එයට) ඔහු 'මාගේ රබ්! මොවුන් මා අසත්‍ය කළ නිසා ඔබ මට උදව් කරනු මැන' යැයි කීවේය. 40. (එයට) 'මද කලකින් නිශ්චය වශයෙන්ම ඔවුන් පසුතැවිලිවන්නන් බවට පත්වනු ඇත යැයි (අල්ලාහ් වන) ඔහු පැවසුවේය. 41. එහෙයින් මහත් ශබ්දයක් ඔවුන්ව ඇත්තෙන්ම ග්‍රහණය කර ගත්තේය.

(පසුව) ඔවුන්ව අපි කසළ ගොඩක් බවට පත් කළෙමු. එහෙයින් අපරාධකාර සමූහයාට අල්ලාහ්ගේ ආශීර්වාදය ඇත් විය.

42. ඉක්බිති ඔවුන්ගෙන් පසුවද පරම්පරා කිහිපයක්ම අපි ඇති කළෙමු. 43. කිසිදු සමූහයකගේ කාල අවකාශය ඉස්සර නොවන්නේය. පමාද නොවන්නේය. 44. පසුව අපගේ දූතයන්ව නොකඩවා අපි යැවුවෙමු. සමූහයකට දූතයෙකු පැමිණී සෑම විටෙකම ඔවුහු ඔහුව අසත්‍ය කරමින්ම සිටියෝය. එහෙයින් ඔවුන්ගෙන් ඇතැමෙකුට ඇතැමෙකුගෙන් පසුව (විනාශය කරා) අනුගමනය කරවූයෙමු. ඔවුන්ව (අතීත) වෘතාන්ත බවට පත් කළෙමු. එහෙයින් විශ්වාස නොකරන සමූහයාට අල්ලාහ්ගේ ආශීර්වාදය ඇත් විය.

45. පසුව අපි මුසාවද ඔහුගේ සොහොයුරු භාරුන්වද අපගේ සාධක මගින්ද පැහැදිලි සාක්ෂියක් මගින්ද යැවුවෙමු. 46. ...ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත (එවුවෙමු). ඔවුහු උඩඟු වී (තමන්ව) උසස් යැයි සිතන සමූහයක්ව සිටියහ. 47. එහෙයින් ‘අප වැනිම වූ මිනිසුන් දෙදෙනෙකුට, ඔවුන්ගේ සමූහයා අපට වහළුන්ව සිටින විටම, අපි විශ්වාස කරමුදැයි?’ යැයි කීවෝය. 48. එහෙයින් ඒ දෙදෙන ඔවුන් අසත්‍ය කළ නිසා ඔවුන් විනාශ කරනු ලැබුවන් වූහ. 49. ඔවුන් සෘජු මග ලබනු පිණිස අප මුසාට අපි ස්ථිර වශයෙන්ම පුස්තකයද දුන්නෙමු.

50. තවද මර්යම්ගේ පුත්‍රයාවද ඔහුගේ මව්වද එක් සාධකයක් බවට අපි පත් කළෙමු. වාසය කිරීමේ පහසුවද ජල සම්පතෙන්ද සහිත වූ උසස් තැනෙක ඒ දෙදෙන අපි පදිංචි කරවූයෙමු.

51. ‘(මාගේ) දූතයෙනි! ඔබ හොඳ දෙයින් අනුභව කරන්න. යහපත් කාර්යන්ම කරන්න. නිශ්චය වශයෙන්ම මම ඔබ කරන්නක් දන්නෙමි’ (යැයිද) 52. නිශ්චය වශයෙන්ම මෙය

එකම ආගම වන ඔබගේ ආගමයි. තවද මම ඔබගේ රබ් වෙමි. එහෙයින් මටම ඔබ බියබැති වන්න' (යැයිද අප කීවෙමු)

53. පසුව ඔවුහු සිය කාරිය තමුන් අතර කොටස් කිහිපයකට වෙන් කර දූමුහ. සෑම පාර්ශවයක්ම තමන් වෙත තිබෙන දෙයින් සතුටු වන්නන් සිටිති. 54. එහෙයින් (මුහම්මද්!) 'ඔබ එක් කාලයක් තෙක් ඔවුන්ගේ නොමගෙහිම (ඔවුන්ව) අත් හැර දමන්න' 55. 'වස්තුවෙන් හා පිරිමි දරුවන්ගෙන් අප ඔවුන්ට දී ඇති දෙය (තමන්ට ජය ගෙනෙහිය) ඔවුහු සිතන්නෝද? 56. (එසේ දී තිබීමෙන්) ඔවුන්ට යහපත් දෙය අපි කඩිනමින් දෙමින් සිටින්නෙමු (යැයි ඔවුන් මුලා වී සිටින්නෝද? කරුණු) එසේ නැත. ඔවුන්ට (සත්‍යය) නොදැනෙයි.

57. නිශ්චය වශයෙන්ම සිය රබ්ගේ වකිතයෙන් බියවී විමසිල්ලෙන් සිටින්නන්... 58. තවද සිය රබ්ගේ වැකි විශ්වාස කරන්නන් 59. තවද සිය රබ්ට (කිසිවෙකු) සම නොකරන්නන් 60. තවද සිය රබ් වෙත තමන් ආපසු හැරෙන්නන් යැයි ඔවුන්ගේ හදවත් බිය වෙමින් සිටින විට ඔවුන්ට (අප) දුන් දෙය (දුගිත්ට) දෙමින් සිටින්නන් (වන).. 61. මොවුන්මය හොද දෙය කරා ඉක්මන් වන්නන් මොවුන්මය හා එය සඳහා ඉස්සර වන්නන්. 62. අපි කිසිම කෙනෙකුට හැකියාවට සුදුසු ලෙසින් මිස අසිරැතාවය ඇති නොකරන්නෙමු. තවද (මිනිසුන්ගේ ක්‍රියාව පිළිබඳ) සත්‍යය කථා කරන පුස්තකය අප වෙත ඇත. ඔවුහු අසාධාරණය කරනු නොලබති.

63. එසේ වුවද ඔවුන්ගේ හදවත් මෙය ගැන අවසිහියේ ගිලී තිබෙන්නේය. තවද මෙය හැර අන් (නරක) කාරියන්ද ඔවුන්ට තිබේ. ඔවුහු එයද කරන්නන්ව සිටිති. 64. අවසන් වශයෙන් ඔවුන්ගෙන් සැපවත් ජීවිතය දෙනු ලැබුවන්ව අප ග්‍රහණය කර ගතහොත් එවිට ඔවුන් (ගැලවීම සොයා) හඬ

තලනු ඇත. 65. 'මෙම දින ඔබ හඬ නොතලන්න. නිශ්චය වශයෙන්ම ඔබ අප විසින් උදව් කරනු නොලබන්නෙහිය' (යැයිද) 66. 'නිශ්චය වශයෙන්ම මාගේ වැකි ඔබට පාරායණය කර පෙන්වනු ලැබුවේය. නමුත් ඔබ ඔබගේ විලූණ මත (බරවී) ආපසු යමින් සිටියෙහිය' (යැයිද) 67. (තවද) 'ඔබ (එමගින්) උඩඟු වූවන් ලෙසින් (එය ගැන) වැරදි කියමින් (එය) අත්හරින්නන්ව සිටියෙහිය' (යැයිද ඔවුන්ට කියනු ලැබේ)

68. (කුර්ආනයේ) වැකිය ගැන ඔවුහු සිතා නොබැලුවෝද? නැතිනම් ඔවුන්ගේ පැරැණිතන්ට නොපැමිණි යමක් මොවුන්ට පැමිණ තිබේද? 69. නැතිනම් තම දූතයා තමුත් (නිසියාකාරව) දූත නොගත්තෝද? එනිසා ඔවුන් ඔහුව ප්‍රතිකේෂ්ප කරන්නන්ද? 70. නැතිනම් 'ඔහුට සිහි විකල් බව තිබේ' යැයි ඔවුහු කියන්නෝද? (කරුණු එසේ) නැත. ඔහු ඔවුන්ට සත්‍යයම ගෙන ආවේය. තවද ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සත්‍යය පිළිකුල් කරන්නන්ය. 71. තවද සත්‍යය (යනු) ඔවුන්ගේ සිතැඟි පිළිපැදීම නම් අහස් හා පොළොවද එහි සිටින්නන්ද අවුල් වියවුල් වනු ඇත. එය වෙනුවට ඔවුන්ගේ උපදෙස අපි ඔවුන්ට දුන්නෙමු. නමුත් ඔවුන් තමන්ගේ උපදෙස නොතකා හරින්නේය.

72. නැතිනම් ඔබ ඔවුන්ගෙන් (මෙය සඳහා වැටුපක්) ඉල්ලන්නෙහිද? (නැත) ඔබගේ රබ්ගේ කුලිය ඉතා උසස්ය. ඔහු දයාද (ප්‍රධානය) කරන්නන්ගෙන් විශිෂ්ඨතම දයාද (ප්‍රදානය) කරන්නාය. 73. තවද (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම ඔබ ඔවුන්ව සෘජු මග වෙතම ඇරයුම් කරන්නෙහිය. 74. තවද නිශ්චය වශයෙන්ම අවසාන (දින)ය විශ්වාස නොකරන්නෝ (සෘජු) මගෙන් ඉවත්වූවන්ම වෙති.

75. අප ඔවුන්ට ආශීර්වාද කර ඔවුන්ගේ ගැහැට ඉවත් කර තිබුනේ නම් (ඔවුන් අකෘතඥ වූවන් ලෙසින්) සිය සීමා

ඉක්මවීමෙහි (ගැලී එහි) ව්‍යාකූල වෙමින්ම සිටිනු ඇත. 76. ස්ථිර වශයෙන්ම අපි ඔවුන්ව හිංසනය මගින් ග්‍රහණය කර ගත්තෙමු. (නමුත්) ඔවුන් සිය රබ්ට අවනත වූයේ නැත, බැගැපන්වී ප්‍රාර්ථනා කළේද නැත. 77. අවසන් වශයෙන් ඔවුන්ට දැඩි හිංසනයක් සහිත ද්වාරයක් අප විවෘත කරන්නේ නම් එවිට ඔවුහු බලාපොරොත්තු සුන්වූවන් වන්නෝය.

78. ඔබට දෙසවන්, දෙනෙන් හා හදවතක් දී ඇත්තේ හෙතෙම (අල්ලාහ්)ය. (එහෙත්) ඔබ කෘතඤ්ඤ වන්නේ ඉතා ස්වල්ප වශයෙනි. 79. තවද ඔහු ඔබව පොළොවෙහි පතුරවා ඇත්තේය. තවද ඔහු වෙතම ආපසු ඔබ එක්රැස් කරනු ලබන්නෙහිය. 80. ප්‍රාණය දෙන්නේ ඔහුය. තවද මරණයට පත් කරන්නේද ඔහුය. තවද රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමද ඔහු සතුය. මෙය ඔබ වටහා නොගන්නේහිද?

81. එය වෙනුවට මොවුන්ට පෙර විසුවන් සේම මොවුහුද පවසන්නෝය. 82. (එනම්) 'අප මැරී පස් බවටද ඇට බවටද පත් වූ පසුවද නිශ්චය වශයෙන්ම අප (නැවත පණ දී) නැගිටවනු ලබන්නේ?' යැයි (අවඥාවෙන් ඔවුහු) ඇසුවෝය. 83. 'අපිද අපගේ පියවරුන්ද මෙයම ස්ථිර වශයෙන් සහතික කරනු ලැබ සිටියෙමු. (නමුත් එසේ සිදු නොවීය) මෙය පැරැණිතන්ගේ බොරු කතන්දර මිස (අන් කිසිවක්) නොවේ (යැයිද පැවසුවෝය.

84. (මුහම්මද්!) 'පොළොව හා එහි සිටින්නන් අයත් වන්නේ කවුරුන්ටද කියා ඔබ දන්නේ නම් (කියන්න)' යැයි ඔබ පවසන්න. 85. (එයට) ඔවුන් 'අල්ලාහ්ටම හිමිය' යැයි කියනු ඇත. (එසේ නම් සත්‍යය ගැන) ඔබ සිතා නොබලන්නේද?' යැයි ඔබ අසන්න. 86. 'අහස් හතෙහි රබ් හා දූවැන්න අර්ෂයේ රබ් කවුරුන්ද?' යි (ඔබ) අසන්න. 87. (එයට) ඔවුන් 'අල්ලාහ්ටම හිමිය' යැයි කියනු

ඇත. ඔබ (ඔහුට) බියබැති නොවන්නේද? යැයි ඔබ අසන්න.

88. (කිසිවෙකු මගින්) ආරක්‍ෂා කරනු නොලබන (සෑම දෙයක්ම) ආරක්‍ෂා කරමින් සිට සෑම දෙයෙහිම පාලනය ඇත්තේ කවුරුන් අතේද යැයි ඔබ දන්නේ නම් (මට පවසන්න) යැයි අසන්න.

89. (එයට) ඔවුන් (ඒ සියල්ල) ‘අල්ලාහ්ටම හිමිය’ යැයි කියනු ඇත. (එසේ නම් මේ සියල්ල අමතක කරන්නට) ඔබ කෙසේ වගී කරනු ලබන්නෙහිද? යැයි ඔබ අසන්න.

90. එසේ වුවද අපි ඔවුන්ට සත්‍යයම දී තිබුනෙමු. (එය ප්‍රතිකේෂ්ප කරන) ඔවුන් නිශ්චය වශයෙන්ම මුසාවාදීහු වෙති.

91. අල්ලාහ් කිසිදු දරුවෙකු (සිය දරු පරම්පරාව ලෙස) නොගත්තේය. ඔහු සමග (අන්) කිසිදු දෙවියෙක්ද නැත. එසේ තිබුනේ නම් සෑම දෙවියෙකුම තමා මැවූ දෙය රැගෙන යනු ඇත. ඔවුන් අතර ඇතැමෙකුට වඩා තවත් ඇතැමෙකු උසස් වනුද ඇත. මොවුන් (අසත්‍යයෙන්) වර්ණනා කරන දෙයට වඩා අල්ලාහ් සුවි ශුද්ධය. 92. ඔහු වසන් වී තිබෙන දෙයද හෙළි වී තිබෙන දෙයද දන්නාය. මොවුන් සම කරන දෙයින් ඔහු ඉතා උසස්ය.

93. (මුහම්මද්!) ‘මාගේ රබ්! කුමක් ඔවුහු පොරොණු වනු ලැබුවෝද එය ඔබ මා හට පෙන්වන්නේ නම් 94. ‘මාගේ රබ්! (එවිට) මෙම අපරාධකාර සමූහයාගෙන් (කෙනෙකුව) මා පත් නොකරනු මැනවි’ යැයි ඔබ ප්‍රාර්ථනා කරන්න. 95. තවද ඔවුන්ට පොරොණු වූ දෙයක් ඔබට පෙන්වීමටද නිශ්චය වශයෙන්ම අපි හැකියාව ඇත්තන්ම වෙමු.

96. ඉතාම අලංකාර වන දෙය මගින් ඔබ නපුර වළක්වා ගන්න. ඔවුන් වර්ණනා කරන දෙය අපි (මනාව) දන්නෙමු.

97. තවද ‘මාගේ රබ්! සාතාන්ගේ පෙළඹවීම්වලින් මම ඔබ

වෙතින් ආරක්‍ෂාව පතම්' 98. 'මාගේ රබ්! තවද උන් මට ළඟා වීමෙන්ද ඔබ වෙතින් ආරක්‍ෂාව පතම්' යැයි ඔබ පවසන්න.

99. අවසන් වශයෙන් ඔවුන්ගෙන් කෙනෙකුට මරණය පැමිණෙන්නේ නම් (එවිට ඔහු සිය දෙවිද අමතා) 'මාගේ රබ්! මාව (නැවත ලොවට) යවනු මැන' යැයි පවසනු ඇත.

100. 'ලොව මා අත්හැර පැමිණි දෙයින් යහපත් ක්‍රියා කළ හැකිය' (යැයි ඔහු පවසනු ඇත). (එහෙත්) එය එසේ (සිදු) නොවේ. නිශ්චය වශයෙන්ම එය ඔහු පවසන (හිස්) වචන වේ. තවද ඔවුන් නැගිටවනු දිනය තෙක් ඔවුන්ගේ ඉදිරියේ බාධකයක් ඇත.

101. එහෙයින් සූර් නාද කරන ලද්දේ නම් (එවිට) එදින ඔවුන් අතර (කිසිදු) ශ්‍රෝති සබඳතාවයක් නැත. කෙනෙකුගේ (දුක්ඛිත) පුවත තවත් කෙනෙකු අසන්නේද නැත. 102. එහෙයින් කවුරුන්ගේ (කුසලෙහි) බර වැඩියෙන් තිබේද ජයග්‍රාහීන් ඔවුන්ය. 103. කවුරුන්ගේ (කුසල් තරාදියෙහි) බර අඩුව තිබේද ඔවුන් ඔවුන්ටම අලාභය ඇති කළවුන්ය. නිරයේ සදකල රූ දෙන්නන්ය. 104. ඔවුන්ගේ මුහුණු ගින්න පුළුස්සනු ඇත. ඔවුන් එහි විකෘති වූවන්වද සිටිනු ඇත.

105. 'මාගේ වැකි ඔබට පාරායණය කර පෙන්වන නොලද්දේද? එවිට ඔබ එය අසත්‍ය කරමින් සිටියෙහිය' (යැයි ඔවුන්ට පවසනු ලැබේ) 106. (එයට) ඔවුන් 'අපගේ රබ්! අපගේ අභාගය අප මත අභිබවා ගියේය. (එහෙයින්) අපි මග වරදවා ගත් සමූහයක් ලෙසින් සිටියෙමු' යයි පවසනු ඇත. 107. (තවද) 'අපගේ රබ්! මෙයින් අප පිට කරනු මැන. පසුව නැවතත් අප (පාපයටම) ආපසු ගියහොත් (එවිට)නිශ්චය වශයෙන්ම අප අපරාධකරුවන්මය' (යැයිද පවසනු ඇත). 108. (එයට) ඔහු 'නින්දාවට ලක් වූවන්ව එහිම සිටින්න. මා සමග කථාද

නොකරන්න' යැයි පවසනු ඇත. 109. නිශ්චය වශයෙන්ම මාගේ ගැත්තන්ගෙන් එක් කොටසක් 'ඕ අපගේ රබ්! අපි විශ්වාස කළෙමු. එහෙයින් ඔබ අපගේ පව් සමා කරනු මැන. තවද අපට දයාව දක්වනුද මැන. දයාව දක්වන්නන්ගෙන් ඔබ විශිෂ්ඨයාය' යැයි පවසන්නන්ව සිටියහ. 110. එවිට මා සිහි කිරීමෙන් ඔබව ඔවුන් අමතක කරවන තෙක් ඔබ ඔවුන්ව ...සරදමට ගත්තෙහිය. තවද ඔබ ඔවුන් ගැන සිතාසෙමින්ද සිටියෙහිය. 111. (නමුත්) ඔවුන් ඉවසීමෙන් සිටි හෙයින් අද දින නිශ්චය වශයෙන්ම මම ඔවුන්ට කුලිය දී ඇත්තෙමි. නිශ්චය වශයෙන්ම ජය ලැබුවන් ඔවුන්ය. (යැයි අල්ලාහ් පවසනු ඇත).

112. (පසුව) 'වසරේ ගණනින් ඔබ පොළොවෙහි කොපමණ කල් රැඳී සිටියෙහිද?' යැයි ඔහු අසනු ඇත. 113. (එයට) ඔවුන් 'එක් දිනක් හෝ දිනකින් සුළු කොටසක් අප රැඳී සිටින්නට ඇත. (අපි නිසියාකාරව නොදනිමු. එහෙයින්) ගණන් තබන්නන්ගෙන් ඔබ අසනු මැනවි' යැයි පවසනු ඇත. 114. (එයට) ඔහු 'එක් සුළු කාලයක් මිස ඔබ එහි නොරැඳුනෙහිය. (මෙය) ඔබ කලින්ම දැන සිටියහොත් (ඔබ මෙසේ නොකරනු ඇත) යැයි පවසනු ඇත.

115. 'ඔබව අප මැවූවේ නිකරුනේ යැයිද නිශ්චය වශයෙන්ම ඔබ අප වෙත ආපසු එනු නොමැත යැයිද ඔබ සිතා ගත්තෙහිද?' (යැයි අසනු ඇත). 116. සත්‍ය රාජයා වන අල්ලාහ් උසස්ය. ඔහු හැර නැමැදීමට සුදුස්සෙකු (තවත්) නොමැත. ගෞරවනීය අර්ෂයේ රබ් (ඔහු)ය. 117. තවද කවුරුත් අල්ලාහ් සමග වෙනත් දෙවියන් අමතන්නේද ඒ සඳහා ඔවුන්ට සාධක කිසිවක් නොමැත. ඔහුගේ ගණන ඔහුගේ රබ් වෙතමය. නිශ්චය වශයෙන්ම ප්‍රතිකෂේප කරන්නෝ ජය නොලබන්නෝය.

118. (මුහම්මද්!) 'මාගේ රබ්! ඔබ (මා) සමා කරනු මැන. දයාවද දක්වනු මැන. දයාව දක්වන්නන්ගෙන් ඔබ විශිෂ්ඨයාය'

24. අන්තූර් - ආලෝකය (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අප පහළ කළ පරිච්ඡේදයක් වන මෙහි (රිකීන්) අපිම නියම කළෙමු. (තවද) ඔබ මෙනෙහි කරනු පිණිස පැහැදිලි වැකි අපි ඒවා පහළ කර ඇත්තෙමු. 2. (විවාහ නොවූවන් අතර වන) දුරාවාරයේ හැසිරෙන්නියන් හා දුරාවාරයේ හැසිරෙන්නන් යන දෙදෙනාටම කස පහර සියය බැගින් ගසන්න. ඔබ අල්ලාහ්ව හා අවසාන දිනය විශ්වාස කරන්නේ නම් අල්ලාහ්ගේ ධර්මයේ (විෂයයෙහි) ඔවුන් වෙනුවෙන් සානුකම්පාව ඔබව ග්‍රහණය නොකරත්වා. තවද ඔවුන්ගේ වේදනාව විශ්වාසිතයන්ගෙන් පිරිසක් (පැමිණ) බලත්වා. 3. දුරාවාරයේ හැසිරෙන්නා (තවත්) දුරාවාරයේ හැසිරෙන්නියක් හෝ මුෂ්රික්වරයක්ව මිස (අන් කෙනෙකු) විවාහ කරගන්නේ නැත. (එමෙන්ම) දුරාවාරයේ හැසිරෙන්නී (වන) ඇයව දුරාවාරයේ හැසිරෙන්නෙකු නැතිනම් මුෂ්රික්වරයෙකු හෝ මිස (අනේ කෙනෙකු) විවාහ කර ගන්නේ නැත. තවද මෙය විශ්වාසිතයන්ට තහනම් කරනු ලැබ ඇත.

4. තවද පතිණියන්ට එරෙහිව අපවාද නගා පසුව එය සඳහා සාක්ෂි හතරක් නොගෙනා එවැන්නන්ට කස පහර අසූවක් ගසන්න. තවද (එයින් පසුව) ඔවුන්ගේ සාක්ෂිය කිසිවිටෙක පිළි නොගන්න. තවද එවැන්නන් පාපතරයන්ය. 5. පසුව පසුතැවිලි වී (තමන්) නිවැරදි කරගත්තවුන් හැර. තවද නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාවන්නාය පරම දයාබරයාය.

6. තවද සිය බිරියන්ට වෝදනා කර (එය සඳහා) තමන් හැර ඔවුන්ට වෙනත් සාක්ෂි නොමැත්තවුන්ගෙන් කෙනෙකුගේ සාක්ෂිය වනුයේ 'නිශ්චය වශයෙන්ම මා සත්‍යවත්තයෙන්ගෙන් කෙනෙකු වෙමි' යැයි අල්ලාහ් මත සිටි වරක් දිවුරා කීමය.

7. තවද පස් වැනි වරට 'තමා බොරු කියන්නන්ගෙන් කෙනෙකුව සිටින්නේ නම් අල්ලාහ්ගේ ශාපය තමාට ඇති වේවා' යැයිද (ඔහු කිව යුතුය).

8. තවද (ඔහුගේ බිරිය) 'නිශ්චය වශයෙන්ම ඔහු බොරුකාරයෙක්ව සිටින්නෙකි' යැයි අල්ලාහ් මගින් සිටි වරක් (දිවුරා) ඇය කීම ඇය වෙතින් දඬුවම ඉවත් කරනු ඇත.

9. තවද පස්වැනි වරට 'ඔහු මෙම විෂයයෙහි සත්‍යවත්තයන්ගෙන් කෙනෙකුව සිටියි නම් තමා මත නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගේ කෝපය ඇති වේවා' (යැයි ඇයද කිව යුතුය).

10. අල්ලාහ්ගේ දයාදය හා දයාව ඔබ මත නොතිබුනේ නම් (ඔබට විනාශය ඇති වී තිබෙනු ඇත). නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාකරන්නාය ඥාණාන්විතයාය.

11. නිශ්චය වශයෙන්ම (ආයිෂා තුමියට එරෙහිව) අපවාද ගෙන ආවෝ ඔබ අතරම එක් පිරිසකි. එය ඔබට නපුරක් යැයි ඔබ නොසිතන්න. (ඇත්තෙන්ම) එය ඔබට යහපතකි. ඔවුන්ගෙන් සෑම කෙනෙකුටම පාපයෙන් ඔහු කුමක් ඉපැයුවේද එය ඔහුට ඇත. තවද ඔවුන් අතර මෙහි වැඩි කොටසක් ගත්තහුට දවැන්ත හිංසනයක් ඇත.

12. ඔබට මෙය ගැන ආරංචි වූ සමයෙහි විශ්වාස කළ පුරුෂයන් හා විශ්වාස කළ ස්ත්‍රීන් තමන් ගැන යහපතම සිතා 'මෙය පැහැදිලිවම බොරු වෝදනාවකි' යැයි පවසන්නට තිබුනි නොවේද? 13. මෙය මත සාක්ෂි හතරක් ඔවුන් ගෙන ආ යුතුයි නොවේද? ඔවුන් සාක්ෂි නොගෙනෙන් නම් (එවිට) ඔවුන්මය අල්ලාහ් වෙත බොරුකාරයන් වන්නේ.

14. තවද අල්ලාහ්ගේ දයාදය හා දයාව ඔබ මත මෙලොවෙහි හා එලොවෙහි නොතිබුනේ නම් වන්නට ඔබ යෙදී සිටි දෙයෙහි දූවැන්න හිංසනය ඔබව ස්පර්ශ කර තිබෙනු ඇත. 15. ඔබ මෙය ඔබගේ දිවෙන් ගනිමින් ඔබට කුමක් පිළිබඳ දැනුම නැත්තේද එය ඔබගේ මුඛයෙන් පවසමින් සිටින විට (එම හිංසනය ඔබ ස්පර්ශ කර තිබෙනු ඇත) ඔබ මෙය සැහැල්ලුවට සිතුවෙහිය. (නමුත්) මෙය අල්ලාහ් වෙත ඉතා දැවැන්තයාය. 16. ඔබට මෙය ආරංචි වූ විට 'මෙය (ගැන) කථා කිරීම අපට (සුදුසු) නොවේ ('අල්ලාහ්!) ඔබ සුවිශුද්ධය. මෙය දූවැන්න අපවාදයකි' යැයි ඔබ පවසන්නට තිබුනි නොවේද? 17. ඔබ විශ්වාසිතයන් නම් මෙවැනි දේ කරා ඔබ නොපැමිණිය යුතුය යැයි අල්ලාහ් ඔබට දෙසන්නේය. 18. තවද අල්ලාහ් (සිය) වැකියන් ඔබට පැහැදිලි කරන්නේය. තවද අල්ලාහ් දන්නාය ඥාණාන්විතයාය.

19. විශ්වාසිතයන් අතර නිර්ලජ්ජී දේ පැතිරිය යුතු යැයි කැමැත්ත දක්වන්නන්ට නිශ්චය වශයෙන්ම මොලොවෙහිද එලොවෙහිද දූවැන්න හිංසනයක් ඇත. අල්ලාහ් දන්නේය (නමුත්) ඔබ නොදන්නෙහිය. 20. තවද අල්ලාහ්ගේ දයාදය හා දයාව ඔබ මත නොතිබුනේ නම් (ඔබට විනාශයමය). නිශ්චය වශයෙන්ම අල්ලාහ් සානුකම්පිතයාය දයාබරයාය.

21. විශ්වාසිතයනි! ඔබ සාතාන්ගේ පිය සටහන් අනුගමනය නොකරන්න. කවුරුත් සාතාන්ගේ පිය සටහන් අනුගමනය කරන්නේද ඔහුට නිර්ලජ්ජී දෙය මගින්ද පිළිකුල් සහගත දෙය මගින්මය ඔහු අණ කරනුයේ. තවද අල්ලාහ්ගේ දයාදය හා දයාව ඔබ මත නොතිබුනේ නම් ඔබගෙන් කිසිවෙකු කිසිවිටෙක (පාපයෙන්)පවිත්‍ර විය නොහැකිය. එසේ වුවද අල්ලාහ් තමා සිතුවන්ව පවිත්‍ර කරන්නේය. තවද අල්ලාහ් අසන්නාය දන්නාය.

22. ඔබගෙන් වස්තුව ඇත්තවුන් (අනුන්ට උපකාර කිරීම

සඳහා) සහ හැකියාව ඇත්තවුන් (තමන්ගේ) ශෝකීන්ටද දුගීන්ටද අල්ලාහ්ගේ මාර්ගයෙහි සංක්‍රමණය කරන්නන්ටද (කිසි විටෙක දන්) නොදෙන්නුමු යැයි නොදිවුරන්වා. (ඔවුන්ව) ඔවුන් සමා කරන්වා. (පැරණි කෝන්තර) නොසලකා හරින්න. ඔබට අල්ලාහ් සමා කිරීම ඔබ ප්‍රිය නොකරන්නෙහිද? තවද අල්ලාහ් සමා කරන්නාය දයාබරයාය.

23. නිශ්චය වශයෙන්ම පතිවත රකින අහිංසක විශ්වාසවන්ත ස්ත්‍රීන්ට අපවාද නගන්නන්ට මෙලොවෙහි හා අවසාන (දිනයෙ)හි ශාප කරනු ලබති. තවද ඔවුන්ට ඉමහත් හිංසනයක්ද ඇත.

24. (එම හිංසනය ඇති වන්නේ) ඔවුන්ගේ දිව ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ කකුල් ඔවුන් කරමින් සිටි දෙය ගැන ඔවුන්ට එරෙහිව සාක්ෂි දරන දිනයෙහිය. 25. එදින ඔවුන්ට අයත් සත්‍ය කුලිය අල්ලාහ් ඔවුන්ට පරිපූර්ණයෙන්ම දෙනු ඇත. තවද නිශ්චය වශයෙන්ම අල්ලාහ් සත්‍යවන්තයාය අනාවරණය කරන්නාය යැයි ඔවුන් දැන ගනු ඇත.

26. නරක ස්ත්‍රීන් නරක පුරුෂයින්ටද නරක පුරුෂයින් නරක ස්ත්‍රීන්ට තවද හොඳ ස්ත්‍රීන් (සුදුසු) හොඳ පුරුෂයින්ටය. ඔවුහු මොවුන් පවසන දෙයින් ඉවත් කරනු ලැබුවන්ය. ඔවුන්ට සමාව සහ ගෞරවනීය බොජුන්ද ඇත.

27. විශ්වාසවන්තයින්! ඔබ ඔබගේ නොවන නිවසකට (ඇතුල් වීමට) අවසර පතා එහි සිටින්නන්ට සලාම් පවසන තෙක් ඇතුල් නොවන්න. ඔබ යහ උපදෙස් ලබා ගනු පිණිස ඔබට මෙය ඉතා හොඳය. 28. එසේ ඔබ එහි කිසිවෙකු ව නොදුටුවේ නම් ඔබට අනුමැතිය ලැබෙන තුරු ඔබ ඇතුල් නොවන්න. තවද ඔබට 'ආපසු යනු' යැයි පවසනු ලැබුවේ නම් ඔබ ආපසු යන්න. මෙය ඔබට ඉතා පවිත්‍රය. තවද ඔබ කරනා දෙය අල්ලාහ් දන්නාය. 29. (කිසිවෙකු) වාසය නොකරන

නිවසකට එහි ඔබට හිමි දෙයක් තිබේ ඔබ එහි ඇතුළු වීමෙහි ඔබට කිසි වරදක් නැත. තවද අල්ලාහ් ඔබ පිට කරන දෙයද වසන් කරන දෙයද දන්නේය.

30. (මුහම්මද්!) විශ්වාසිතයින්ට ඔවුන්ගේ දසුන ඔවුන් පහත් කර ගන්නා මෙන්ද ඔවුන්ගේ රහස් අවයවය රැක ගන්නා මෙන්ද ඔබ පවසන්න. මෙය ඔවුන්ට ඉතා පවිත්‍රය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දෙය ගැන සංවේදියාය.

31. තවද විශ්වාසවන්ත ස්ත්‍රීන්ට ඔවුන්ගේ දසුන ඔවුන් පහත් කර ගන්නා මෙන්ද ඔවුන්ගේ රහස් අවයවය රැක ගන්නා මෙන්ද පිටතට පෙනෙන කොටස හැර ඔවුන්ගේ රූව ඔවුන් හෙළි නොකරන මෙන්ද ඔවුන්ගේ මොට්ටකිලිය ඔවුන්ගේ හැට්ටය මත (හිස ගෙල ලැම යනාදිය වැසෙන පරිදි) දමා ගත යුතුය යැයිද ඔවුන් ඔවුන්ගේ අලංකාරය ඔවුන්ගේ ස්වාමීන්ටද ඔවුන්ගේ පියවරුන්ටද ඔවුන්ගේ ස්වාමීන්ගේ පියවරුන්ටද ඔවුන්ගේ පුතුන්ටද ඔවුන්ගේ ස්වාමීන්ගේ පුතුන්ටද ඔවුන්ගේ සහෝදරයින්ටද ඔවුන්ගේ සහෝදරයින්ගේ පුතුන්ටද ඔවුන්ගේ සොහොයුරියන්ගේ පුතුන්ටද ඔවුන්ගේ ස්ත්‍රීන්ටද ඔවුන්ගේ දකුණත හිමිකර ගත්තවුන්ටද පුරුෂයින්ගෙන් ආශාව තුරන් වී ඇති (මහළු හෝ නපුංසක වැනි) අය හෝ ස්ත්‍රීන්ගේ වසන් කළ යුතු කොටස් ගැන වැටහීමක් නැති කුඩා දරුවන්ට මිස (අන් කිසිවෙකුට) නිරාවරණය නොකරන මෙන්ද, තමාගේ අලංකාරයෙන් ඔවුන් වසන් කර ඇති දෙය දූන ගනු ලබනු පිණිස (ශබ්ද ඇති කරනා අටියෙන් පොළොවෙහි) තමන්ගේ කකුල් නොගසන මෙන්ද පවසන්න. තවද විශ්වාසවන්තයින්! ඔබ ජය ගනු පිණිස ඔබ සැවොම එක්ව අල්ලාහ් වෙත ආපසු හැරෙන්න.

32. ඔබගෙන් තනිකඩ අයවද ඔබගේ වහළුන්ගෙන් හා වහල්

ස්ත්‍රීන්ගෙන් යහගුණ ඇත්තවුන්ට ඔබ විවාහ කර දෙන්න. ඔවුන් දුප්පතුව සිටියේ නම් අල්ලාහ් තමාගේ ආශීර්වාදයෙන් ඔවුන්ව ධනවත් කරන්නේය. තවද අල්ලාහ් විශාලයාය දන්නාය.

33. විවාහය (කර ගැනීමට වත්කම) ලබා නොගත්තවුන් අල්ලාහ් ඔහුගේ ආශීර්වාදයෙන් ඔවුන්ව ධනවත් කරන තෙක් පිවිතුරු බව රැක ගනිත්වා. ඔබගේ දකුණත හිමි කරගත්තවුන් ගෙන් කවුරුත් (තමන්ව නිදහස් කරනන්ට) හිමිකම් පත ලියන මෙන් පතන්නන්ගෙන් කවුරුත් විෂයයෙහි යහපතක් (වනු ඇත යැයි) ඔබ දැන ගත්තේ නම් හිමිකම් පත්‍රය ඔබ ඔවුන්ට ලියන්න. (විශ්වාසවන්තයිනි!) තවද ඔබට අල්ලාහ් දී ඇති වස්තුවෙන් ඔබ ඔවුන්ට දෙන්න. තවද ඔබගේ වහල් ස්ත්‍රීන්ව ඔවුන් පිවිතුරු බව පතත් නම් මෙලොව ජීවිතයෙහි අල්ප දෙයක් ඔබ ලබා ගැනීම සඳහා ඔවුන්ව දුරාවාරයට බල නොකරන්න. ඔවුන්ව කිසිවෙකු බල කර සිටියේ නම් නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔවුන් බල කරනු ලැබීමෙන් පසු (ඔවුන්ව) සමා කරන්නාය. දයාබරයාය.

34. තවද නිශ්චය වශයෙන්ම අප ඔබ වෙත පැහැදිලි කරන වැකිද ඔබට පෙර සිටියවුන්ගේ උදහරණයක්ද බියබැතියන්ට උපදෙසක්ද අපි පහළ කර ඇත්තෙමු.

35. අහස් හා භූමියෙහි ආලෝකය අල්ලාහ් ය. හේ තෙමේ (අල්ලාහ්) ආලෝකය පහණක් දැල්වූ ශාලාවක් හා සමානය. එම පහණ විදුරු කුඩුවකින් නිමවා ඇත. සැබවින්ම එය දිදුලන තාරුකාවක් මෙනි. පෙරදිගට හෝ අපරදිගට අයත් නොවන භාග්‍යවත් ඔලීවි තෙලින් දල්වා ඇත. ගින්නක් නොමැතිවම එම තෙලෙන් ආලෝකය විහිදේ. එය ආලෝකයට ආලෝකයකි. අල්ලාහ් තමා කැමැත්තවුන්ට තම ආලෝකයෙන් යහමඟ පෙන්වයි. අල්ලාහ් (ජනයාට) උදහරණ දක්වයි. (මක්නිසාද) අල්ලාහ් සියල්ල දනියි.

36. (අල්ලාහ්ගේ නිවෙස්වන) එම නිවෙස් (වන්දනය මගින්) උසස් කරනු ලැබීමටද එහි ඔහුගේ නාමය පවසනු ලැබීමටද අල්ලාහ් අණ කරන්නේය. එහි උදැසන හා සවස ඔහුට තුනි පුදකි. 37. (එසේ තුනි පුදන) පුරුෂයින් වන ඔවුන්ව වෙළෙඳම හෝ අලෙවි කිරීම අල්ලාහ් සිහිකිරීමෙන් සලාතය ඉටු කිරීමෙන් හෝ සකාතය දීමෙන් (අනවධාන කර එය) නොවළක්වයි. සිත් හා දසුන් (කම්පාව නිසා) මුසුපත් වන දිනය ඔවුහු බිය වෙති. 38. ඔවුන් කරමින් සිටි දෙයට ඉතා අලංකාර දෙය අල්ලාහ් කුලිය ලෙසින් දීම සඳහාද ඔහුගේ ආශීර්වාදයෙන් ඔවුන්ට වැඩි කිරීම සඳහාද (ඔවුන් මෙසේ සිටිති). තවද අල්ලාහ් ඔහු සිතන්නන්ට ගණන් නොබලා දෙන්නේය.

39. තවද කවුරුන් ප්‍රතිකේෂප කළේද ඔවුන්ගේ ක්‍රියා කාන්තාරයේ පෙනෙන මිරිඟුව මෙනි. පිපාසයේ සිටින්නා එය ජලය යැයි සිතන්නේය. කෙතරම් දුරටද යත් (අවසානයෙනි) ඔහු එය වෙත ගිය විට එය (ස්පර්ශ කළ හැකි) කිසිදු දෙයක් ලෙසින් ඔහු ලබා නොගන්නේය. (එහි) අල්ලාහ්ව ඔහු දකිනු ඇත. එවිට ඔහුගේ ගණන ඔහු ඔහුට පරිපූර්ණ කරනු ඇත. තවද අල්ලාහ් ගණනෙහි ඉතා සීඝ්‍රය. 40. නැතිනම් ගැඹුරු මුහුදෙහි ඇති සණඳුර මෙන්ය. එය එක් රැල්ලක් වසන්නේය. එයට ඉහළින් තවත් රැල්ලක්ද එයට ඉහළින් වලාකුළුද ඇත. එහි අඳුරු කිහිපයක් එකක් මත එකක් ඇත. (අඳුරෙන් වට කරනු ලැබුවේකු) සිය අත දිගු කළ විට එය ඔහුට නොපෙනෙන්නේය. තවද කවුරුන්ට අල්ලාහ් ආලෝකයක් ඇති නොකළේද ඔහුට කිසිදු ආලෝකයක් නොමැත.

41. (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම අහසෙහි හා පොළොවෙහි සිටින්නන් පියාපත් විහිදුවා පියාසර කරමින් සිටින පක්ෂීන්ද ඔහුව සුවිශුද්ධ කරනු ඔබ නුදුටුවේහිද? (මේ ජීවීන්) සැම

එකෙක්ම (තම)තමන්ගේ සලාතය හා සුවිශුද්ධ කිරීමේ සැටිය නිශ්චය වශයෙන්ම දන්නේය. තවද අල්ලාහ් ඔවුන් කරන දෙය දන්නාය. 42. තවද අහසෙහි හා පොළොවෙහි පාලනය අල්ලාහ්ටමය. තවද ආපසු හැරීමද අල්ලාහ් වෙතමය.

43. (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම අල්ලාහ් වළාකුළු සෙමෙන් ඇද පසුව ඒවා එක්රැස් කර පසුව එකක් මත එකක්ව එක් කරන්නේය යැයි ඔබ නුදුටුවේහිද? ඒවා අතරින් වර්ෂාව පිට වීම ඔබ දකින්නෙහිය. ඔහු අහසින්ද කන්දෙහිද හිම කැට පහළ කරන්නේය. එමගින් ඔහු සිතන්නන්ව ග්‍රහණය කරන්නේය. ඔහු සිතන්නන්ගෙන් එය හරවා ගන්නේය. (තවද) එහි විදුලිය කෙටීමෙහි ආලෝකය දසුන ග්‍රහණය කරන්නට සමීප විය.

44. රාත්‍රිය හා දහවල අල්ලාහ් මාරු කරන්නේය. දසුන ඇත්තන්ට නිශ්චය වශයෙන්ම මෙහි ඉගැනුමක් ඇත.

45. තවද අල්ලාහ් සෑම ජීවියෙකුටම ජලයෙන් මැව්වේය. ඒවායින් ඇතැමක් තම උදරය මත ඇවිදිති. තවද ඒවායින් ඇතැමක් සිය දෙකකුල් මත ඇවිදිති. තවද ඔවුන්ගෙන් ඇතමුන් (කකුල්) හතරක් මත ඇවිදිති. අල්ලාහ් (තමා) සිතන දෙය මවන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සෑම දෙය මතම බලය ඇත්තාය. 46. නිශ්චය වශයෙන්ම අපි (සත්‍යය) පැහැදිලි කරන වැකි පහළ කළෙමු. තවද අල්ලාහ් සිතන්නන්ට සෘජු මග කරා මග පෙන්වන්නේය.

47. තවද 'අපි අල්ලාහ්වද දූතයාවද විශ්වාස කළෙමු. (ඔවුන්ට) අපි අවනත වූයෙමු' යැයි ඔවුහු පවසන්නෝය. පසුව ඔවුහුගෙන් එක් පිරිසක් එයට පසුව පිටු පාන්නෝය. ඔවුන් විශ්වාසවත්තයන් නොවේ. 48. ඔවුන් අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයා වෙත තමන් අතර තීරු දීම සඳහා කැඳවනු ලැබුවේ නම් එවිට ඔවුන්ගෙන් එක් පිරිසක් නොතකා යන්නන්ය.

47. තවද 'අපි අල්ලාහ්වද දූතයාවද විශ්වාස කළෙමු. (ඔවුන්ට) අපි අවනත වූයෙමු' යැයි ඔවුහු පවසන්නෝය. පසුව ඔවුහුගෙන් එක් පිරිසක් එයට පසුව පිටු පාන්නෝය. ඔවුන් විශ්වාසවත්තයන් නොවේ. 48. ඔවුන් අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයා වෙත තමන් අතර තීරු දීම සඳහා කැඳවනු ලැබුවේ නම් එවිට ඔවුන්ගෙන් එක් පිරිසක් නොතකා යන්නන්ය.

49. තවද සත්‍යය ඔවුහු වෙත තිබුනේ නම් යටහත් වූවන් ලෙසින් ඔහු වෙත එන්නෝය. 50. ඔවුන්ගේ සිත්හි රෝගයක් තිබේද නැතිනම් ඔවුන් සැක කරන්නෝද? නැතිනම් අල්ලාහ්ද ඔහුගේ දූතයාද ඔවුන්ට අසාධාරණය කරනු ඇත යැයි ඔවුන් බිය වන්නෝද? නැත ඔවුන් අපරාධකරන්නමය.

51. විශ්වාසවන්තයින් ඔවුන් අතර තීරු දීම සඳහා අල්ලාහ් හා ඔහුගේ දූතයා වෙත කැඳවූ විට ඔවුන්ගේ ප්‍රකාශය වන්නේ 'අපි සවන් දුන්නෙමු යටහත් වුයෙමු' යැයි ඔවුන් පැවසීමය. ජය ලැබුවන් ඔවුන්මය. 52. තවද කවුරුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වී අල්ලාහ්ට බිය වී ඔහුට බියබැති වන්නේද ඔවුන්ය ජය ලැබුවන්.

53. (සටනට යන මෙන්) ඔබ ඔවුන්ට අණ කළේ නම් ඔවුහු නිශ්චය වශයෙන්ම (එය සඳහා) පිට වන්නේ යැයි අල්ලාහ් මත දිවුරන්නෝය. (මුහම්මද්!) 'ඔබ (බොරුවට) නොදිවුරන්න' යැයි ඔබ (ඔවුන්ට) පවසන්න. (ඔවුන්ගේ) අවනත වීම (වංචනික යැයි) දන ගනු ලැබුවකි. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දෙය පිළිබඳ සංවේදියාය. 54. (මුහම්මද්!) 'ඔබ අල්ලාහ්ට අවනත වන්න දූතයාටද අවනත වන්න. ඔබ පිටුපෑවේ නම් ඔහු මත ඇත්තේ ඔහුට පවරන ලද දෙය පමණි. ඔබ මත ඇත්තේ ඔබට පවරන ලද දෙයයි. තවද ඔබ ඔහුට අවනත වූයේ නම් ඔබ යහ මග ලබනු ඇත. තවද දූතයා මත පැහැදිලි සැල කර සිටීම මිස (අන් කිසිම වගකීමක්) නැත' යැයි පවසන්න.

55. (මිනිසුනි) ඔබ අතරින් විශ්වාස කර යහකූියා කරනවුන්ට ඔවුන්ට පෙර සිටියන්ව පොළොවෙහි හිමිකරුවන් කළ ආකාරයෙන් ඔවුන්වද පොළොවෙහි හිමිකරුවන් කරන ලෙසද, ඔවුන් වෙනුවෙන් ඔහු තෘප්තියට පත් වූ ඔවුන්ගේ ධර්මයද ඔවුන්ට පහසු කර දෙන මෙන් හා ඔවුන්ගේ බියකට පසුව

අභයක් ඔවුන්ට (ඒ වෙනුවට) මාරු කර දෙන බවට අල්ලාහ් පොරොන්දු වූයේය. ඔවුහු මා හට කිසිවක් සම නොකර මාවම නමදින්නෝය. මෙයට පසුවද කවුරුන් ප්‍රතිකේෂප කරන්නෝද පාපකරයින් ඔවුන්මය.

56. තවද ඔබ සලාතය ඉටු කරන්න. සකාතයද දෙන්න. තවද දූතයාට අවනත වන්න. ඔබ ආශීර්වාද කරනු ලබන්නන් වනු හැකිය. 57. (මුහම්මද්!) ප්‍රතිකේෂප කළවුන් පොළොවේ (අපව) නොහැකියාවට පත් කරනු ඇත යැයි ඔබ කිසිසේත් නොසිතන්න. ඔවුන්ගේ නවාතැන නිරයයි. හැරෙන ස්ථානවලින් එය ඉතා නරකය.

58. විශ්වාසවන්තියනී! ඔබගේ දකුණත හිමි කර ගත්තවුන් හා ඔබගෙන් වැඩි වියට පත් නොවූවන් (ඔබ නිවසෙහි සිටින වේලාවන්හි ඔබ වෙත පැමිණෙන්නේ නම්) වේලාවන් තුනක ඔවුන් ඔබගෙන් අනුමැති ඉල්ලා සිටිය යුතුය. එම වේලාවන් නම් ෆජ්ර් (නම්) අළුයම සලාතයට පෙරද මධ්‍යහ්නයෙහි ඔබගේ වශ්ත්‍රය ඉවත් කර තබන වේලාවෙහිද ඉෂා (නම් රාත්‍රී) සලාතයට පසුවද වේ. මෙය ඔබගේ පුද්ගලික (වේලාවන්) තුනක් වේ. මෙයට පසුව (පැමිණීමෙන්) ඔවුන් මත හෝ ඔබ මත කිසි වරදක් නැත. (මන්ද යත්) ඔබගෙන් ඇතැමෙක් තවත් ඇතමෙකු සමග සමීපව ඇසුරු කරන්නන් වෙති. අල්ලාහ් (ඔහුගේ) වැකි ඔබට පැහැදිලි කරන්නේ මෙලෙසිනි. අල්ලාහ් දන්නාය ඥාණාන්විතයාය. 59. තවද ඔබගේ ළමුන් වැඩි වියට පත් වූ විට ඔවුන්ට පෙර සිටියවුන් අනුමැතිය පැතුවා සේ (ඔවුන්ද ඔබගෙන්) අනුමැතිය ඇසිය යුතුය. අල්ලාහ් (ඔහුගේ) වැකි ඔබට පැහැදිලි කරන්නේ මෙලෙසිනි. අල්ලාහ් දන්නාය ඥාණාන්විතයාය. 60. ස්ත්‍රීන්ගෙන් ගැබ් ගැනීමේ විය පසු කළවුන් හා විවාහයට කැමැත්ත නොමැත්තියන් ඔවුන්ගේ

අලංකාරය පිට නොකරන්නන්ව ඔවුන්ගේ මොට්ටක්කිලිය ඉවත් කිරීමෙහි ඔවුන් මත කිසි වරදක් නැත. තවද ඔවුන් (එසේ නොකර) සැලකිලිමත් වන්නේ නම් එය ඔවුන්ට වඩාත් හොඳය. අල්ලාහ් සවන් දෙන්නාය දන්නාය.

61. ඔබගේ නිවසෙහි හෝ ඔබගේ පියවරුන්ගේ නිවසෙහි හෝ ඔබගේ මව්වරුන්ගේ නිවසෙහි හෝ ඔබගේ සොහොයුරන්ගේ නිවසෙහි හෝ ඔබගේ සොහොයුරියන්ගේ නිවසෙහි හෝ ඔබගේ පියාගේ සොහොයුරන්ගේ නිවසෙහි හෝ ඔබගේ මවගේ සොහොයුරන්ගේ නිවසෙහි හෝ ඔබගේ මවගේ සොහොයුරියන්ගේ නිවසෙහි හෝ ඔබ කුමක යතුර හිමි කරගත්තේද එහි හෝ ඔබගේ මිත්‍රයන්ගේ නිවසෙහි අනුභව කිරීමෙහි අන්ධයන් මත වරදක් නැත. දැන් නැත්තවුන් මතද වරදක් නැත. රෝගියා මතද වරදක් නැත. තවද ඔබ මතද (වරදක්) නැත. තනිව හෝ එක්ව අනුභව කිරීමෙහි ඔබ (කිසිවෙකු) මත වරදක් නැත. එහෙයින් ඔබ නිවෙස්හි ඇතුළු වන විට අල්ලාහ්ගෙන් වූ පරිශුද්ධ භාග්‍යවත් පඬුරක් ලෙස ඔබ ඔබ මතම සලාම් පවසන්න. ඔබ වටහා ගනු පිණිස අල්ලාහ් (සිය) වැකි මෙසේ පැහැදිලි කරයි.

62. සත්‍ය විශ්වාසවන්නයින් නම් අල්ලාහ්වද ඔහුගේ දූතයාවද විශ්වාස කළවුන්ය. තවද ඔවුන් යම් කිසි පොදු කරුණක් ගැන (සාකච්ඡා කිරීමට) ඔහු සමග සිටියේ නම් ඔහුගෙන් ඔවුන් අනුමැතිය ලබන තුරු ඔවුහු නොයන්නෝය. නිශ්චය වශයෙන්ම කවුරුත් ඔබගෙන් අනුමැතිය අසන්නේද අල්ලාහ්ව හා ඔහුගේ දූතයා විශ්වාස කරන්නේ ඔවුන්මය. එහෙයින් ඔවුන් ඔබගෙන් ඔවුන්ගේ යම් කරුණක් සඳහා අනුමැතිය පැතුවේ නම් ඔවුන්ගෙන් ඔබ සිතන අයට අනුමැතිය දෙන්න. තවද ඔවුන්ට සමාවද අයදින්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගෙන් සමා කරන්නාය දයාබරයාය.

63. ඔබගෙන් ඇතැමෙක් තවත් ඇතැමෙකු (නම පවසා) අමතන්නාක් මෙන් ඔබ අතර දූතයා ඇමතීම (නොමනාය. එහෙයින් එවැන් සිරිතක්) ඇති නොකරගන්න. ඔබගෙන් රහසිගතව ඉවත් වී යන්නන්ව නිශ්චය වශයෙන්ම අල්ලාහ් දැන ගන්නේය. එහෙයින් ඔහුගේ අණට පටහැනි වන්නන් ඔවුන්ට යම් පරීක්ෂණයක් ඇති වීමෙන් හෝ වේදනාකාරී හිසංනයක් ඔවුන්ට ඇති වීම පිළිබඳ ඔවුන් බිය වෙත්වා. 64. නිශ්චය වශයෙන්ම අහසෙහි හාපොළොවෙහි ඇති දෙය අල්ලාහ්ටමය යැයි දැනගන්න. ඔබ කුමක් මත සිටින්නේද ඔහු එය දන්නේය. ඔවුන් ඔහු වෙත නැවත හැරෙනු දවසෙහි ඔවුන් කළ දෙය ඔහු ඔවුන්ට දන්වනු ඇත. තවද අල්ලාහ් සෑම දෙයක් ගැනම දන්නාය.

25. ෆුර්කාන් - වෙනස පැහැදීම (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. ලෝ වැසියන්ට අවවාද කරන්නක් වීම සඳහා තම ගැත්තා මත ෆුර්කානය පහළ කළාවූ ඔහු සියලු භාග්‍ය හිමියාය. 2. ඔහු කෙබන්දෙක්ද යත් අහස්හි හා පොළොවෙහි පාලනය ඔහුටමය. ඔහු පුත්‍රයෙකු ලබා ගත්තේ නැත. පාලනයෙහි ඔහුට හවුල් කරුවෙකුද නැත. තවද සෑම දෙයක්ම මවා එය නිසි ලෙසට පත් කළේද ඔහුය. 3. මවනු ලැබුවක් හා කිසිවක් නොමවන සහ තමන් වෙනුවෙන් කිසිදු හොඳක් හෝ නරකක් ඇති කර ගත නොහැකි එමෙන්ම මරණයක් හෝ ජීවිතයක් නැවත නැගිටවීමක් කළ නොහැකි ඔහු නොවන්නන්ව දෙව්වරුන්ව ඔවුහු ගත්තෝය.

4. තවද (කුර්ආනය වන) 'මෙය ඔහුම ගෙන අසත්‍යයක් මිස (අනෙකක්) නොවේ. මෙය සඳහා තවත් සමූහයක් ඔහුට උදව් කර ඇත' යැයි ප්‍රතිකේෂ කළවුහු පවසන්නෝය. (මෙසේ කීමෙන්) ඔවුන් අපරාධය හා අසත්‍යයම ඔවුහු ගෙන එන්නෝය. 5. තවද 'මෙය පැරැණිතන්ගේ මන:කල්පිත කථා වේ. මෙය මොහුම ලියා ගෙන ඇත. එය ඔහුට උදයෙහි හා සවසෙහි පාරායණය කරනු ලැබේ' යැයිද ඔවුහු පවසන්නෝය. 6. (මුහම්මද්!) 'මෙය පහළ කළේ අහසෙහි හා පොළොවෙහි රහස දන්නාය. නිශ්චය වශයෙන්ම ඔහු සමා කරන්නාව හා දයාබරයාව සිටින්නාය' යැයි පවසන්න.

7. තවද 'මෙම දූතයාට කුමක් (වී තිබේ)ද? (අන් මිනිසුන් මෙන්) මොහු ආහාර අනුභව කරන්නේය. තවද කඩමණ්ඩියෙහි මොහු (සාමාන්‍ය මිනිසුන් මෙන්) සක්මන් කරන්නේය. එක් මලාඉකාවරයෙකුට පහළ කර ඔහු සමග මොහුද (අපට) අවවාද කරන්නෙකු විය යුතුයි නොවේද? යැයි ඔවුහු පවසන්නෝය.

8. 'නැතිනම් ඔහුට එක් නිධානයක් (අහසින්) දමනු ලැබිය යුතුයි නොවේද? නැතිනම් එයින් ඔහුට අනුභව කළ හැකි එක් උද්‍යානයක් ඔහුට (හිමිව) තිබිය යුතුයි නොවේද? (ඒ කිසිවක් මොහුට නැත යැයි ඔවුහු පවසන්නෝය) 'ඔබ හූනියම් කරන මිනිසෙකු හැර පිළිපදින්නේ නැත' යැයි අපරාධ කරුවන් (විශ්වාසිතයින්ට) පවසන්නෝය. 9. (මුහම්මද්!) ඔවුන් ඔබට කෙසේ නිදසුන් ඇති කරන්නද්දී ඔබ බලන්න. ඔවුහු නොමග ගියෝය. එහෙයින් කිසිදු (නිසි) මගක් සඳහා ඔවුන්ට ශක්තිය ලබන්නේ නැත.

10. (මුහම්මද්!) මහා භාග්‍යසම්පන්න ඔහු කෙබන්දෙක්ද යත් ඔහු සිතුවේ නම් මෙයට වඩා උසස් එහි පහළින් ගංගා ගලා බසිනා උද්‍යානයක් ඔබට ඇති කරනු ඇත. තවද ඔහු

ඔබට මන්දිර ද ඇති කරනු ඇත. 11. එනමුදු ඔවුහු (අවසන්) හෝරාව අසත්‍ය කළෝය. තවද කවුරුත් හෝරාව අසත්‍ය කළේද ඔවුන්ට 'සර්ඊ' (නම් නිරය) අපි සුදනම් කර ඇත්තෙමු. 12. එය මොවුන්ව ඇත සිට දුටුවද එහි කැළඹීම හා එය සුසුම් පිට කරන සෝෂාව මොවුන් අසනු ඇත. 13. තවද ඔවුන් (දම්වැල් මගින්) බදිනු ලැබුවන්ව එහි ඉතා පීඩිත වූ ස්ථානයක දමනු ලැබුවේ නම් එහිදී ඔවුන් (මරණය යෙහෙකි යැයි සිතා එම) විනාශයම කැඳවනු ඇත. 14. 'අද දින එක් විනාශයක් පමණක් නොකැඳවන්න. ඔබ විනාශයන් කිහිපයක්ම කැඳවන්න' (යැයි එවිට ඔවුන්ට පවසනු ලැබෙනු ඇත) 15. (මුහම්මද්!) මෙ(ම නිරය යහපත්ද? නැතිනම් බියබැතියන්ට පොරොසු වන ලද (ස්වර්ගයේ) උද්‍යානය(යහපත්)ද? එය ඔවුන්ට (විශිෂ්ඨ) කුලියක්ව හා හැරෙන ස්ථානයක්ව ඇත. 16. ඔවුන්ට එහිදී ඔවුන් නිරන්තර යෙන්ම සිතන (පතන) දෙය ඇත. මෙය (ඔබ මත මලාඉකාවරුන් විසින් කන්නලව් කර) ඉල්ලා සිටින ලද පොරොසුවක් විය.

17. ඔවුන්වද අල්ලාහ් නොවන ඔවුන් වදිමින් සිටි දේද ඔබගේ රබ් මත (වගකීමක්) වූ එක්රැස් කරන දිනයෙහි 'මාගේ මෙම ගැත්තන්ව නොමග යැවුයේ ඔබද නැතිනම් ඔවුන්ම නොමග ගියෝද?' යැයි ඔහු අසනු ඇත. 18. (එයට) ඔවුන් 'ඔබ ඉතා සුවිශුද්ධය. ඔබ නොවන දෙයක් අප වෙනුවෙන් ආරක්‍ෂාකර ගැනීමට අපට කිසිම අවශ්‍යතාවයක් නැත. එනමුත් ඔවුන්වද ඔවුන්ගේ පැරැණිත්වද (ඔබව) සිහි කිරීම ඔවුන් අමතක කරන තෙක් සැප විදින්නට සැලැස්වූයේ ඔබය. තවද ඔවුහු විනාශ වන සමූහයක්වම සිටියෝය. 19. ඔබ පැවසූ දෙය නිශ්චය වශයෙන්ම මොවුහු අසත්‍ය කළෝය. එහෙයින් ඔබ (දඬුවමින්) ගැලවීමකට හෝ උදව්වක් සඳහා ශක්තිය නොලබන්නේය.

තවද ඔබගෙන් කවුරුත් අපරාධ කරන්නේද ඔහුට අපි විශාල හිංසනයක් විඳවන්නෙමු.

20. (මුහම්මද්!) ඔබට පෙර දූතයන්ගෙන් නිශ්චය වශයෙන්ම ඔවුන් ආහාර අනුභව කරන්නන්වද කඩමණ්ඩියෙහි සක්මන් කරන්නන්වද ලෙසින් මිස (සුවිශේෂී පුද්ගලයන් ලෙසින්) නොඑවුවෙමු. තවද ඔබගෙන් ඇතැමෙක් තවත් ඇතැමෙකුට පරීක්ෂණයක්ව පත් කළෙමු. ඔබ ඉවසන්නෙහිද? තවද ඔබගේ රබ් බලන්නාව සිටින්නේය.

21. තවද අපගේ හමුවීම විශ්වාස නොකරන්නෝ ‘අප වෙත මලාඉකාවරු පහළ කරන්නට තිබුණි නොවේද? නැතිනම් අප අපගේ රබ්ව දැසින්ම බැලිය යුතුයි නොවේද?’ යැයි පවසන්නෝය. මොවුහු නිශ්චය වශයෙන්ම තමන් ගැන උඩගුව සිතා දවැන්තව සීමාව ඉක්මවා ගියෝය. 22.(ඔවුන්ගේ ප්‍රාණය අත් කරගැනීමට පැමිණෙන) මලාඉකාවරුන්ව ඔවුන් දකින දිනයෙහි එම වැරදිකරුවන්ට ඵදින කිසිදු සුබාරංචියක් තිබෙනු නොමැත. (එය) ඔවුන්ට සම්පූර්ණයෙන්ම වළක්වන ලද්දේ යැයි (එම මලාඉකාවරුන් වන) ඔවුන් පවසනු ඇත. 23. තවද ක්‍රියාවෙන් ඔවුන් කරමින් සිටි දේ කෙරෙහි අප යොමු වී, පසුව විසුරුවා හරින ලද දූවිලි බවට එය අපි පත් කර දමන්නෙමු. 24. ඵදින ස්වර්ගයේ වාසින් රැඳුම්පළවලින් ඉතා විශිෂ්ඨ හා විවේක ගන්නා ස්ථානවලින් රමණීය (තැන් ලද්දන්) වනු ඇත.

25. තවද (මුහම්මද්!) අහස වළාකුලුවලින් දෙබෑ වී නිශ්චය වශයෙන්ම මලාඉකාවරුන් පහළ කරනු ලබන දිනය (ගැන ඔවුන්ට අනතුරු අඟවන්න) 26. ඵදින සත්‍ය පාලනය දයාබරයාටම තිබෙනු ඇත. තවද ප්‍රතිකේෂ්ප කරන්නන්ට ඵදින ඉතා දුඛි දිනයක්ද වනු ඇත. 27. තවද ‘එම දූතයා සමග මාද (සෘජු) මාර්ගයක් (පිළි) ගන්නට තිබුණි නොවේද?’ යැයි පවසමින්

අපරාධකරු සිය දෑත් සපා ගන්නා දිනය (ගැන ඔවුන්ට අනතුරු අඟවන්න) 28. '(අහෝ) මට ඇති වූ විනාශයක මහත! (ලොව මාව මඟ වරදවූ) අහවලාව මා මිතුරෙකු ලෙසින් නොගන්නට තිබුණි නොවේද? (යැයිද) 29. '(සත්‍ය) උපදෙස මා වෙත පැමිණි පසුද නිශ්චය වශයෙන්ම මා නොමග යැවුවේ ඔහුය. තවද ඡයිතාන් මිනිසුන්හට ඉමහත් වංචාකාරයෙක්ව සිටින්නේය' (යැයිද ඔහු දොඩවනු ඇත)

30. 'මාගේ රබ්! නිශ්චය වශයෙන්ම මාගේ සමූහයා මෙම කුර්ආනය සම්පූර්ණයෙන්ම ප්‍රතිකේෂ්ප කරන්නක් ලෙසින්ම ගත්තේය' යැයි (අපගේ) දූතයා පවසනු ඇත. 31. මෙලෙසින් සෑම නබ්වරයෙකුටම වැරදිකරුවන්ගෙන් සතුරන්ව අපි ඇති කළෙමු. (එයෙහිත් මුහම්මද්!) සෘජු මඟ පෙන්වන්නෙකු ලෙසින් හා උදව්කරන්නෙකු ලෙසින් සිටීමට ඔබගේ රබ්ම (ඔබට) ප්‍රමාණවත්ය.

32. තවද (මුහම්මද්! 'පෙර පහළ වූ ආගම් සියල්ල මෙන්) එකම ගොනුවක් ලෙසින් කුර්ආනය මොහු මත පහළ කරන්නට තිබුණි නොවේද?' යි ප්‍රතිකේෂ්ප කරන්නන් පවසන්නේය. එමගින් ඔබගේ හදවත අප ස්ථිර කරනු පිණිස මෙය අප පිළිවෙලින් පාරායණය කර පෙන්වූයෙමු. 33. (මුහම්මද්!) ඔවුන් (ඔබව අසත්‍ය කිරීමට) ඔබ වෙත යම් නිදසුනක් ගෙනෙන සෑම විටෙකම (එම නිදසුනට වඩා) සත්‍ය වන්නාවූ හා විග්‍රහයෙන් ඉතා සුන්දර වූ දෙයක් ඔවුන් ඔබ වෙත ගෙනෙන්නන්ව මිස අප (සිටියේ) නැත. 34. මුණින් අතට පෙරළා නිරය වෙත ඇද ගෙන යනු ලබන්නන් (වන) ඔවුහු ඉතා නරකම රැඳුම්පළ හා මාර්ගයෙන් ඉතාම වැරදි මාර්ගය (ලබන්නෝ) වෙති.

35. තවද නිශ්චය වශයෙන්ම අපි මූසාට (තව්රාත් නම්) පුස්තකය ලබා දී ඔහුගේ සොහොයුරු හාරූන්ව ඔහු සමග

උදව්කාරයෙකු කළෙමු. 36. තවද 'අපගේ සාධක අසත්‍ය කළාවූ සමූහයා වෙත ඔබ දෙදෙනා යන්න' යැයි අපි කීවෙමු. පසුව අපි ඔවුන්ව මුලිනුපුටා විනාශ කර දමුවෙමු. 37. තවද තුන්ගේ සමූහයාව අපගේ දූතයන් අසත්‍ය කළ විට (ඔවුන්වද) අපි (දියේ) ගිල්වා දමා ඔවුන්ව මිනිසුන්ට නිදසුනක් කළෙමු. තවද අපරාධකරුවන්ට වේදනාකාරී හිංසනය අපි සුදානම් කර ඇත්තෙමු. 38. ආද් (සමූහයා)වද සමුද් (සමූහයා)වද ලීඳේ වැසියන්වද මොවුන් අතර පරම්පරා කිහිපයක්වද (අපි මෙලෙසින් විනාශ කර ඇත්තෙමු) 39. (ඒ) සෑම කෙනෙකුටම හිමි නිදසුන් අපි ගෙනහැර පෑවෙමු. (පසුව) ඔවුන් සෑම කෙනෙකුටම අපි මුලිනුපුටා විනාශ කර දමුවෙමු. 40. නිශ්වය වශයෙන්ම (මක්කා වාසින් වන) මොවුන් නරක (ගල්) වර්ෂා පතිත කරනු ලැබූ එම නගරයට (ගොස්) පැමිණ ඇත්තාහ. එම නගරයට අත් වූ ඉරණම ඔවුන්) නොබැලූවෝද? එනමුත් ඔවුන්ද (මරණින් මතු ආපසු) නැගිටවීම විශ්වාස නොකරන්නන්වම සිටියහ.

41. තවද (මුහම්මද්!) ඔවුන් ඔබව දුටුවහොත් සරදමට මිස ඔවුහු ඔබව නොගනිති. 'අල්ලාහ් දූතයා ලෙසින් ගත් එම තැනැත්තා මොහුද?' (යැයි පවසති) 42. (තවද) 'අප(ගේ) දෙව්වරුන් වන) ඔවුන් කෙරෙහි ස්ථීරව නොසිටියහොත් අපගේ දෙව්වරුන් වෙතින් (හරවා) අප නොමඟ යවන්නට ඔහු සමීප වනු ඇත. (එලොවෙහි) හිංසනය ඔවුන් ඇසින් දකින විට මාර්ගයෙන් වඩාත් නොමඟ ගියවුන් කවුරුන්දැයි ඔවුන් දැන ගනු ඇත.

43. (මුහම්මද්!) සිය සිතේ ආශාව (තමා නමදින) දෙවියා ලෙසින් ගත් තැනැත්තාව ඔබ බැලූවෙහිද? ඔබ ඔහුට රැකවලෙකු වන්නෙහිද? 44. නැතිනම් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු (ඔබ කියන්නක්) අසන්නේ යැයි හෝ එය වටහා ගන්නේ යැයි හෝ

ඔබ සිතන්නෙහිද? ඔවුන් සිවුපාවුන් වැන්නවුන් මිස (අන් කිසිවක්) නොවේ. නැත. (ඔවුන්) මාර්ගයෙන් (සිවුපාවුන්ටත්) වඩා නොමඟ ගියවුන්ය.

45. (මුහම්මද්!) ඔබගේ රබ් කරා සෙවනැල්ල ඔහු කෙසේ දික් කරන්නේදැයි ඔබ නොබැලුවෙහිද? ඔහු සිතා සිටියහොත් ඔහු එය නොසොල්වා තිබෙන්නක් කර තිබෙනු ඇත. පසුව අප සූර්යයා එය රඳ සිටින්නක් බවට පත් කර... 46. පසුව අපි එය මදින් මද (අඩු කර) අප වෙත ග්‍රහණය කර ගන්නෙමු. 47. තවද හෙතෙම (අල්ලාහ්) කෙබඳු අයෙක්ද යත් රාත්‍රිය තිරයක්ද නින්ද ඔබට විවේකයක්ද බවට ද පත් කර දහවල ක්‍රියාකාරී කාලයක් ලෙසට පත් කළහ. 48. තවද ඔහු කෙබන්දෙක්ද යත් (වර්ෂාව නම්) සිය ආශීර්වාදයට පෙර (සිසිල් පවන) සුබාරංචියක් ලෙසින් එවන්නේ ඔහුමය. තවද අපි අහසින් පිරිසිදු කරන ජලය පහළ කරන්නෙමු. 49. මරණයට පත් වූ පොළොව සප්‍රාණික කරනු පිණිසද අපි මැවූ සිවුපාවුන්ට හා බොහෝ මිනිසුන්ට එය පොවනු පිණිසද (මෙලෙස කරන්නෙමු)

50. නිශ්චය වශයෙන්ම ඔවුන් මෙතෙහි කරනු පිණිස එය ඔවුන් අතර බෙදා ඇත්තෙමු. (නමුත්) මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රතිකෂේපය මිස (අන් කිසිවක්) පිළි නොගනිති. 51. තවද (මුහම්මද්! ලොවට ඔබ පමණක් නොඑවා) අප සිතා සිටියහොත් නිශ්චය වශයෙන්ම අවවාද කරන්නෙකුට සෑම නගරයකටම එවන්නට තිබුණි. 52. එහෙයින් (මුහම්මද්!) ඔබ ප්‍රතිකෂේප කරන්නන්ට අවනත නොවී, (මෙය සාධකයක් ලෙසින් ගෙන) මෙමගින් ඔවුන් හා දඩ් ලෙසින් වැයම් කරන්න.

53. තවද ඔහු කෙබන්දෙක්ද යත් (එකක්) ඉතා ප්‍රතීත හා පිපාසය සංසිඳුවන හා (අනෙක) ලුණු රසැති කටුක (ජලය ඇති) සමුද්‍ර දෙකම ඔහු එක් කර ඇත්තේය. (පසුව) මේ දෙක

අතර (ඒවා එකිනෙක මිශ්‍ර නොවන පරිදි) තිරයක්ද කඩ කර යා නොහැකි බාධකයක්ද ඇති කර ඇත්තේය. 54. තවද ඔහු කෙබන්දෙක්ද යන් ඔහු මිනිසාව ජලයෙන් මවා පසුව ඔහුට පෙළපතද (ඥාති) සබඳතාවයද ඇති කළේය. එහෙයින් (මුහම්මද්!) ඔබගේ රබ් (සියලු දේ කිරීමට) හැකියා ඇත්තෙක්ව සිටින්නේය. 55. තවද අල්ලාහ් හැර තමන්ට එලක් ගෙන නොදෙන දේද තමන්ට ගැහැටක් ඇති කළ නොහැකි දේද ඔවුහු නමදිති. ප්‍රතිකෂේප කරන්නා සිය රබ්ට එරෙහිව (ෂයිතාන්ට) උපකාර කරන්නෙකුව සිටින්නේය. 56. තවද (මුහම්මද්!) සුබාරංචි පවසන්නෙකු ලෙසින් හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි ඔබව නොඑවුවෙමු. 57. 'සිය රබ් වෙත යන මඟක් (තෝරා) ගන්නන් (වන්න යන ඉල්ලීම හැර) හැර මෙය වෙනුවෙන් මම කිසි කුලියක් ඔබගෙන් නොඉල්ලමි' යැයි (මුහම්මද්!) ඔබ පවසන්න.

58. (තවද මුහම්මද්! කිසි විටෙක) මරණයට පත් නොවන්නාවූ (නිත්‍ය) ජීවයා කෙරෙහි පරිපූර්ණ විශ්වාසය තබා ඔහුගේ ප්‍රශංසාව මගින් සුවිශුද්ධ කරන්න. තම ගැත්තාගේ පාපයන් මනාව දැන ගන්නන්ගෙන් ඔහු ප්‍රමාණවත්වය. 59. හෙතෙම (අල්ලාහ්) කෙබන්දෙක් ද යන අහස් හා පොළවද ඒ අතර ඇති දෑ සය දිනකින් මවා පසුව "අර්ෂ්" (තම සිහසුනෙහි) වැඩ උන්න. (අල්ලාහ්) දයාබරයාණන් පිළිබඳව දන්නවුන් ගෙන් අසා දැන ගන්න. 60. (එහෙයින්) දයාබරයාට සිරස පහත් කරන්නැයි ඔවුන්ට කියනු ලැබුවහොත් 'දයාබරයා කවුරුන්ද? ඔබ කියන්නෙකුට අපි සිරස පහත් කරමුද? යි' ඔවුන් (පෙරළා) අසන්නෝය. එ(ම ප්‍රකාශ)ය ඔවුන්ට පිළිකුළම වැඩි කරන්නේය.

61. අහසෙහි දූවැන්න රැළුම්පළවල් ඇති කර එහි පහනක් හා දිළිසෙන වැසියාවද පිහිටු ඔහු භාග්‍යවන්තයාය. 62. තවද ඔහු

කෙබන්දෙක්ද යත් ඔහුව මෙනෙහි කරන්නට සිතන්නන්ටද තුනි පුදන්නට සිතන්නන්ටද රැය හා දවාල එකක් පසුව එකක් එන සැටියෙන් නිමැවුයේය.

63. තවද දයාබරයාගේ ගැත්තෝ කෙබන්දන්ද යත් ඔවුන් පොළොවෙහි යටහත්ව යන්නන් වන අතර අනුවණයන් (අනවශ්‍ය දේ ගැන) කථා කරන්නට පැමිණියහොත් ‘ශාන්තිය ඇති වේවා’ යැයි පවසති. 64. තවද ඔවුහු කෙබන්දන්ද යත් සිරස පහත් කරන්නන්ව හා සිරුවේ සිටිමින් සිය රබ් නමදීමින් රැය ගත කරති. 65. තවද ඔවුහු කෙබන්දන්ද යත් ‘අපගේ රබ්! නිරයේ හිංසනය අප වෙතින් හරවනු මැනවි. ඇයිද යත් එහි හිංසනය සදාකාලිකය’ යැයි (බැරැපත්ව) පවසති. 66. සදාකල් රැඳෙන තැනක් ලෙසින්ද මද වේලාවක් රැඳෙන තැනක් ලෙසින්ද එය ඉතා නරකය. 67. තවද ඔවුන් කෙබන්දන්ද යත් ඔවුන් වියදම් කළහොත් එය නාස්ති නොකර හා (මසුරුකමින් පමණට වඩා දැන්) හකුලාද නොගෙන එදෙක අතර මධ්‍යස්ථව සිටින්නන්ය. 68. තවද ඔවුන් කෙබන්දන්ද යත් අල්ලාහ් සමග තව දෙවියෙකු නොකැඳවන අතර අල්ලාහ් තහනම් කර ඇති කිසිදු ජීවියෙකු හිමිකමක් නොමැතිව මරානොදමති හා ඔවුහු දුරාවාරයේද නොයෙදෙති. කවුරුන් හෝ මේ කිසිවක් කළහොත් ඔහු දඬුවමකට මුහුණ දෙනු ඇත. 69. අවසාන දිනයෙහි ඔහුගේ හිංසනය දෙගුණ කරනු ලැබ හා නින්දා කරනු ලැබ ඔහු එහි සදාකල් රැඳෙනු ඇත. 70. කවුරුන් පසුතැවිලි වී විශ්වාස කර යහකියා කළේද ඔහු හැර. ඔවුන්ගේ අකුසල් අල්ලාහ් කුසල් බවට මාරු කරන්නේය. තවද අල්ලාහ් සමාවන්තාය පරම දයාබරයාය. 71. තවද කවුරුන් පසුතැවිලි වී යහකියා කරන්නේද ඔහු ඇත්තෙන්ම අල්ලාහ් වෙත හැරුන්නේය.

72. තවද ඔවුන් කෙබන්දන්ද යත් ඔවුහු බොරු සාක්ෂි නොපවසති. අනවශ්‍ය ක්‍රියා කරන තැනක් කරා ගියහොත් ගෞරවනීයයන් ලෙසින් (එතැනින්) ඉවත් වෙති. 73. තවද ඔවුහු කෙබන්දන්ද යත් සිය රබ්ගේ වැකිවලින් උපදෙස් කරනු ලැබුවහොත් බිහිරන් හෝ ගොළුවන්ව ඒ මත නොවැටෙති. 74. තවද ඔවුහු කෙබන්දන්ද යත් ‘අපගේ රබ්! අපගේ බිරියන්ගෙන් හා දරුවන්ගෙන් අපගේ දසුනට සිසිල දෙනු මැන. තවද බියබැතියන්ට මග පෙන්වන්නන් ලෙසින් අප පත් කරනු මැන’ යැයි පවසති.

75. එවැන්නන් දුෂ්කරතා ඉවසා ගත් හෙයින් එයට කුලිය ලෙසින් උසස් මන්දිර දෙනු ලබන්නේය. පඬුරු මගින් හා ශාන්තිය මගින් එහි ඔවුන් ආරාධනා කරනුද ලබන්නේය. 76. ඔවුන් එහි සදාකල් රැඳෙන්නන්ය. සදාකල් රැඳෙන තැනක් ලෙසින්ද මද වේලාවක් රැඳෙන තැනක් ලෙසින්ද එය ඉතා සුන්දර විය. 77. (මුහම්මද්!) ‘ඔබ (අල්ලාන්ව ප්‍රාර්ථනා කර) කැඳවීම නොකළේ නම් මාගේ රබ් ඔබව නොසලකා සිටින්නට තිබුනි. මන්ද යත් ඔබ (ඔහුගේ වැකි) අසත්‍ය කර දූමු හෙයින් එ(ම හිංසන)ය ඔබට අනිවාර්යයෙන් ඇති වනු ඇත. (යැයි පවසන්න)

26. අෂ්ෂුඅරා - කිවියන් (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. තා සීමි මීම
2. මෙය පැහැදිලි පුස්තකයේ වැකි වේ. 3. (මුහම්මද්!) ඔබව විශ්වාස කරන්නන්ව ඔවුන් නැති හේතුවෙන් ඔබවම ඔබ විනාශ

කරනු ඇතිදෝ? 4. අප සිතුවොත් අහසේ සිට සාධකයක් ඔවුන් මත පහළ කරන්නට හැකිය. එවිට ඔවුන්ගේ ගෙලවල් එයට පහත් වුවත් වනු ඇත. 5. දයාබරයා වෙතින් කිසිදු අළුත් සාධකයක් එය ඔවුන් ප්‍රතිකෂේප කරන්නන්ව සිට මිස ඔවුන් වෙත පැමිණ නැත. 6. (එලෙසින් මෙයද) ඔවුහු නිශ්චය වශයෙන්ම අසත්‍ය කළෝය. එහෙයින් කුමක් පිළිබඳ සරදම් කරමින් සිටියෝද එහි (සත්‍ය) පුවත් ඔවුන් වෙත එනු ඇත.

7. එහි සෑම උසස් වර්ගයකින්ම කෙතරම් (බෝග වර්ග) අප ඇති කර ඇත්තෙමුදැයි ඔවුහු පොළොව වෙත (හැරී) නොබැලුවෝද? 8. නිශ්චය වශයෙන්ම මෙහි සාධක ඇත. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විශ්වාස කරන්නන්ව නොමැත. 9. තවද (මුහම්මද්!) ඔබගේ රබ් වන ඔහුය නිශ්චය වශයෙන්ම අභිබවන්නා පරම දයාබරයා.

10. තවද (මුහම්මද්!) ඔබගේ රබ් මුසාව කැඳවා '(මුසා) අපරාධකාර සමූහයා වෙත ඔබ යන්න' (යැයි පැවසූ මොහොත ඔබ මෙතෙහි කරන්න) 11. (එය) ෆිර්අවුන්ගේ සමූහයා වේ. ඔවුහු අල්ලාහ්ට බිය බැති නොවන්නෝද? 12. (එයට) ඔහු 'මාගේ රබ්! ඔවුන් මා අසත්‍ය කරනු ඇතිදෝයැයි මම නිශ්චය වශයෙන්ම බිය වෙමි' යැයි කීවේය. 13. (එසේ ඔවුන් කළහොත්) 'මාගේ හදවත පීඩිත වනු ඇත. මාගේ දිවද (ව්‍යක්තව) කථා නොකරයි. එහෙයින් (මා හට 'වහි' පණිවිඩ පහළ කළාක් සේ) භාරදන් වෙතත් යවනු මැන' 14. 'තවද ඔවුන් වෙත මට එරෙහිව (මිනීමැරීමේ) චෝදනාවක්ද ඇති හෙයින් එය සඳහා මාව ඔවුන් මරා දමනු ඇත යැයිද මම බිය වෙමි' (යැයිද කීවේය)

15. (එයට 'කරුණු) එසේ නොවේ. ඔබ දෙදෙනා අපගේ සාධක රැගෙන යන්න. (සියල්ලටම) නිශ්චය වශයෙන්ම අපිද ඔබ සමග සවන් දෙන්නන්ව සිටින්නෙමු' යැයි ඔහු(ගේ රබ්)

පැවසුවේය. 16. 'එහෙයින් ඔබ දෙදෙනා ගිරිඅවුන් වෙත ගොස් නිශ්චය වශයෙන්ම අපි විශ්වයේ රබ්ගේ දූතයන් වෙමු' යැයි පවසන්න. 17. 'එම නිසා ඉස්රායේල්ගේ දරුවන්ව අප සමග එවනු' (යැයිද පවසන්න) 18. (ඔවුන් දෙදෙනද ගිරිඅවුන් වෙත ගොස් එසේ කී විට ගිරිඅවුන් වන) ඔහු (මූසා අමතා) 'බිලිදෙක්ව සිටි විට අපි ඔබව ගෙන අප අතර ඇති දූඩ් නොකළෙමුද? ඔබ ඔබගේ වයසෙන් බොහෝ වසර ගනනක් අප සමග රැඳී සිටින්නෙහිය' යැයි පැවසුවේය. 19. (තවද) 'ඔබ ගුණමකුවන්ගෙන් කෙනෙකු ව සිටින විට ඔබ කළ (එම අපරාධ) කාරියද ඔබ කළේය' (යැයිද ගිරිඅවුන් පැවසුවේය)

20. එයට (මූසා වන) ඔහු 'එම මොහොතෙහි මා නොදත්තවුන්ගෙන් කෙනෙකු ව සිටි තත්ත්වයෙහි එය මම කළෙමි' යැයි කීවේය. 21. 'එහෙයින් මා ඔබට බිය වූ විට ඔබ කෙරෙන් මම පළා ගියෙමි. පසුව මාගේ රබ් මට ඥාණය ලබා දී (සිය) දූතයන්ගෙන් (කෙනෙකු ව) මා පත් කළේය' 22. තවද (මා ඇති දූඩ් කළ) එ(ම කාරි)ය (මාගේ සමූහයා වන) ඉස්රායේල්ගේ දරුවන්ව වහලුන් මෙන් තබා තිබෙන තත්ත්වයෙහි (මාවද එසේ නොකර ඇති දූඩ් කිරීම යනු ඇත්තෙන්ම) ඔබ මට සඳහන් කළ යුතු එක් ආශිර්වාදයක්ම වෙයි' (යැයිද මූසා පැවසුවේය) 23. (එවිට) ගිරිඅවුන් 'විශ්වයේ රබ්' යනු කුමක්ද' යි ඇසුවේය. 24. (එයට) 'ඔබ ස්ථිරව විශ්වාස කරන්නන් නම් අහස් හා පොළොව හා එදෙක අතර ඇති දෙයෙහි රබිය' යැයි (මූසා) පැවසුවේය. 25. (එයට ගිරිඅවුන් වන) ඔහු තමා වටා සිටියවුන්ගෙන් 'ඔබ (මොහුට) සවන් නුදුන්නෙහුද?' යි ඇසුවේය. 26. (එවිට මූසා තවත් පැහැදිලි කරමින්) 'නිශ්චය වශයෙන්ම ඔහු ඔබගේ හා ඔබගේ පැරැණිතන්ගේද රබ් වන්නේය' යැයි පැවසුවේය. 27. (එවිට ගිරිඅවුන් වන) ඔහු 'නිශ්චය වශයෙන්ම ඔබ වෙත එවනු

ලැබ ඇති ඔබගේ දුකයා නිශ්චය වශයෙන්ම උත්මත්තකයෙකි' යැයි කීවේය. 28. (එයට මූසා පිළිතුරු දෙමින්) 'නැගෙනහිරට හා බටහිරටද ඒ දෙක අතර තිබෙන දෙයෙහි රබ් (ඔහුම)ය. ඔබ මෙය වටහා ගන්නෙ නම් (ඔහුව අදහන්න' යැයි පැවසුවේය.) 29. (එයට ගිර්ආවුන් වන) ඔහු 'මා හැර (අනෙකක්) නැමදීමට සුදුස්සෙකුව ඔබ ගතහොත් නිශ්චය වශයෙන්ම මම ඔබව සිරගත කරනු ලැබුවන්ගෙන් (කෙනෙකු) කරන්නෙමි' යැයි කීවේය. 30. (එයට) ඔහු 'පැහැදිලි (සාධකයක් ලෙසින් මා) දෙයක් මා රැගෙන පැමිණිවිට වුවද?' යැයි ඇසුවේය. 31. (එයට ගිර්ආවුන් වන) ඔහු 'ඔබ සත්‍යවාදීන්ගෙන් වූයේ නම් එය ගෙනෙනු' යැයි කීවේය. 32. එවිට ඔහු සිය සැරයටිය (බිම) දැමීමේය. සැනෙකින් එය පැහැදිලි පිඹුරෙකු බවට පත් විය. 33. තවද ඔහු සිය අත (සාක්කුවෙන්) පිටතට ගත් කල එය බලන්නන්ට (දිළිසෙන) සුදෝ සුදු පැහැයෙන් විය. 34. (එවිට ගිර්ආවුන් වන) ඔහු තමා වටා සිටි ප්‍රධානීන් අමතා, 'නිශ්චය වශයෙන්ම මොහු හොඳින් දන්නා හූනියම්කරුවෙකි' යැයි කීවේය. 35. '(තවද) මොහු තම හූනියම මගින් ඔබව ඔබගේ භූමියෙන් පිට කරන්නට සිතන්නේය. එහෙයින් ඔබ මට (මොහුගේ විෂයය) කුමක් අණ කරන්නේද' යිද (ගිර්ආවුන් ඇසුවේය)

36. එයට (ඔහුගේ ප්‍රධානීන් වන) ඔවුන් 'ඔහුට හා ඔහුගේ සොහොයුරාට කල් දෙන්න. තවද (දක්ෂ හූනියම්කරුවන්) එක් රැස් කරන්නන්ව නගර කිහිපයකට පිටත් කර යවන්න' (යැයි කීවෝය) 37. (එවිට) දන්නා සෑම හූනියම්කරුවෙකුටම ඔවුන් ඔබ වෙත රැගෙන එනු ඇත' (යැයිද කීවෝය) 38. එහෙයින් (ඒ අනුව) නියමිත දිනයෙහි නියමිත හෝරාවෙහි හූනියම්කරුවෝ එක් රැස් කරනු ලැබුවෝය. 39. මිනිසුන් සියල්ලන්ගෙන් (නියමිත හෝරාවට) ඔබලා එක් රැස්වන්නෙහුද යැයි අසන ලදී.

40. 'හුණියම්කරුවන් ජය ගත්තන් බවට පත් වුවහොත් අප ඔවුන්ව අනුගමනය කරන්නන් විය හැකිය' (යැයිද මිනිසුන් විසින් පවසන ලදී) 41. එහෙයින් හුණියම්කරුවන් පැමිණි විට ඔවුන් ගිර්ආවුන්හට 'අප ජය ලැබුවන් බවට පත් වුවහොත් (ඒ සඳහා වන) කුලිය අපට නිශ්චය වශයෙන්ම තිබෙන්නේද?' යි ආසුච්චෝය. 42. (එයට ගිර්ආවුන් වන) ඔහු 'ඔව් තිබේ. එවිට ඔබ නිශ්චය වශයෙන්ම (අපගේ සභාවෙහිද) අපට සමීප කරනු ලැබුවන් අතර වන්නෙහුය' යැයි පැවසුවේය.

43. (එවිට) මූසා 'ඔබ (හුණියම් කිරීම සඳහා) කුමක් දමන්නන්ව සිටින්නෙහුද එය දමන්න' යැයි ඔවුන්ට කීවේය. 44. එහෙයින් ඔවුහු තමන්ගේ කඹ හා තමන්ගේ සැරයටි (බිම) දමා 'ගිර්ආවුන්ගේ ගරුත්වය මත දිවුරා නිශ්චය වශයෙන්ම ජය ලබන්නන් අපමය' යැයි කීවෝය. 45. (පසුව) මූසා සිය සැරයටිය දැමීමේය. එවිට එය ඔවුන් බොරුවෙන් කළ දේ ගිල දැමීමේය. 46. එවිට හුණියම්කරුවෝ සිරස පහත් කළවුන් ලෙසින් පහත හෙලනු ලැබුවෝය. 47. 'අප විශ්වයේ රබ්ව විශ්වාස කළෙමු' පැවසුවෝය. 48. '(ඔහු නම්) මූසා සහ හාරුන්ගේ රබ්ව (යැයි ඔවුන් කීවෝය)

49. (එයට ගිර්ආවුන් වන) ඔහු 'මා ඔබට අවසර දෙන්නට පෙරම ඔබ ඔහුව විශ්වාස කළෙහුද? නිශ්චය වශයෙන්ම ඔබට හුණියම ඉගැන්වූ ඔබගේ ප්‍රධානියා ඔහුය. ඉතා ඉක්මනින් ඔබ මෙ(හි එල විපාක)ය දැන ගනු ඇත. නිශ්චය වශයෙන්ම ඔබගේ අත් පා මාරුවෙන් සිදු ඔබ සියල්ල මම නිශ්චය වශයෙන්ම එල්ලම්' යැයි කීවේය. 50. (එයට) ඔවුහු '(එසේ කළහොත් එයින්) අපට කිසිදු අයහපතක් වන්නේ නැත. අප අපගේ රබ්ව වෙතම (දිනෙක) ආපසු යන්නන්ය' යැයි පැවසුවෝය. 51. (තවද 'මූසාව විශ්වාස කරන්නන්ගෙන්) පළමුවැන්නන්ව අප සිටින හෙයින්

අපගේ පාපයන් අපගේ රබ් සමා කරනු ඇත යැයි අපි නිශ්චය වශයෙන්ම අපේක්ෂා කරන්නෙමු' (යැයිද කීවෝය)

52. තවද 'මාගේ ගැත්තන්ව රාත්‍රියෙහි රැගෙන යන්න. නිශ්චය වශයෙන්ම ඔබ ලුහුබඳිනු ලබන්නන්ව සිටින්නෙහුය' යැයි අප මූසාට වහී පණිවිඩ පහළ කළෙමු. 53. පසුව ගිර්ආවුන් නගර කිහිපයකට (මිනිසුන්) එක් රැස් කරන්නන්ව පිටත් කර යැවුවේය. 54. 'නිශ්චය වශයෙන්ම (ඉස්රායේල්වරුන් වන) මොවුන් ඉතා අල්ප සංඛ්‍යාවක පිරිසකි. 55. 'තවද නිශ්චය වශයෙන්ම මොවුන් අප කෝප ගන්වන්නන්ය. 56. 'තවද නිශ්චය වශයෙන්ම අපි සියල්ලන්ම විමසිල්ලෙන් සිටින්නන් වෙමු' (යැයි ගිර්ආවුන් කීවේය) 57. (ඔවුන් වැරදි කරමින් සිටි නිසා පසුව) ඔවුන්ගේ උයන්වලින් හා උල්පත්වලින් අපි ඔවුන්ව පිටමං කළෙමු. 58. තවද (ඔවුන්ගේ) භාණ්ඩාගාරවලින් හා ඉතා විශිෂ්ඨ රැඳුම්පළවලින්ද (ඔවුන්ව පිට මං කළෙමු) 59. මෙලෙසින් ඉස්රායේල්ගේ දරුවන්ව එයට උරුමක්කාරයන් බවටද පත් කළෙමු.

60. ඉරු උදාවන මොහොතෙහි (ගිර්ආවුන්ගේ පිරිස වන) ඔවුහු ඔවුන්ව ලුහුබැඳ ගියෝය. 61. මෙම දෙපිරිස එකිනෙක දුටු විට 'නිශ්චය වශයෙන්ම අප ග්‍රහණය කරනු ලැබුවන්මය' යැයි මූසාගේ සගයෝ පැවසූහ. 62. (එයට මූසා වන) ඔහු 'කිසිසේත් නැත. නිශ්චය වශයෙන්ම මා සමග මාගේ රබ් සිටින්නේය. නිශ්චය වශයෙන්ම ඔහු මට (මෙයින් ගැලවෙන) මග පෙන්වනු ඇත' යැයි කීවේය. 63. (එවිට) 'ඔබ ඔබගේ සැරයටියෙන් මුහුදට ගසන්න' යැයි අපි මූසාට වහී පණිවිඩ පහළ කළෙමු. (ඔහු එසේ ගැසූ විට) එය දෙබෑ විය. සෑම දෙබෑ විමක්ම කන්දක් මෙන් විය. 64. (ලුහුබැඳ පැමිණි) අනෙක් අයවද අපි එම ස්ථානයට ලඟා කරවූයෙමු. 65. මූසාව සහ ඔහු සමග සිටි සියල්ලන්වම

අපි රැක ගත්තෙමු. 66. පසුව අනෙක් අයව අපි ගිල්වූයෙමු. 67. නිශ්චය වශයෙන්ම මෙහි එක් සාධකයක් ඇත. (නමුත්) ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විශ්වාස කරන්නන්ව සිටියේ නැත. 68. තවද (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් වන ඔහුමය අභිබවන්නා, පරම දයාබරයා.

69. (තවද මුහම්මද්!) ඔවුන්ට ඉබ්‍රාහිම්ගේ පුවතද පාරායණය කර පෙන්වන්න. 70. ඔහු සිය පියාගෙන්ද තම සමූහයාගෙන්ද 'ඔබ කුමක් නමදින් නෙහුද?' යයි ඇසූ විට, 71. 'අපි පිළිම වදිමු. ඒවා නැමදීමෙහි අප සරීරව සිටිමු' යැයි පැවසූහ. 72. 'ඔබ ඒවා අමතන විට ඒවා ඔබට සවන් යොමන්නේද' යි (ඉබ්‍රාහිම්) ඔවුන්ගෙන් ඇසුවේය. 73. 'නැතිනම් ඒවා ඔබට ප්‍රයෝජන දෙන්නේද? නැතිනම් ඒවා ඔබට බාධා ඇති කරන්නේද?' (යැයිද ඇසුවේය) 74. 'නැත. (එනමුදු) අපගේ පැරැණිනන් මෙසේ කරන්නන්ව (සිටිනු) අපි දුටුවෙමු' යැයි ඔවුන් කීවේය.

75. ඔබ කුමක් නමදිමින් සිටියෝදැයි ඔබ (මඳක්) බැලුවෙහුද?' යැයිද ඔහු (නැවත) ඇසුවේය. 76. ඔබ හා ඔබගේ පැරැණිනන් වන මුකුන් මිත්තන් (කුමක් නමදිමින් සිටියෝදැයි බලන්න) 77. 'එහෙයින් විශ්වයේ රබ් හැර ඔවුන් සියල්ල මට සතුරන්මය' 78. 'ඔහු කෙබන්දෙක්ද යත් ඔහු මා මවා මට යහ මග පෙන්වූයේය. 79. '(තවද) ඔහු කෙබන්දෙක්ද යත් ඔහු මට ආහාර දෙන්නේය පානයද දෙන්නේය. 80. 'තවද මා අසනීප වුවහොත් ඔහු මා සුව කරන්නේය 81. 'තවද ඔහු කෙබන්දෙක්ද යත් ඔහු මා මරණයට පත් කරන්නේය. පසුව මා පණ ගන්වන්නේය 82. 'තවද ඔහු කෙබන්දෙක්ද යත් කුලී දෙනු ලබන දිනයෙහි මාගේ පව් සමා කරනු පිණිස ඔහු වෙතම මම විශ්වාසය තබන්නෙමි.

83. 'මාගේ රබ්! ඔබ මා හට ඥාණය දෙනු මැනවි.

තවද සිල්වතුන් සමග මා එක් කර තබනු මැන. 84. 'පසුව පැමිණෙන්නන් අතර මා හට හොඳ නාමයක් ඇති කරනු මැනවි 85. 'භාග්‍යයන් ඇති ස්වර්ගයට උරුමක්කාරයන්ගෙන් කෙනෙකු මා පත් කරනු මැනවි 86. 'මාගේ පියා සමා කරනු මැනවි. නිශ්චය වශයෙන්ම ඔහු නොමග ගියවුන්ගෙන් කෙනෙකු සිටින්නේය. 87. 'තවද (පණ උපදවා නැවත) නැගිටවනු දිනයේ මා නින්දාවට පත් නොකරනු මැන' 88. (මෙය) කිසිදු වස්තුවක් හෝ පිරිමි දරුවන් ප්‍රයෝජන නොවන දිනයයි. 89. කවුරුත් අල්ලාහ් වෙත පිවිතුරු හදවත සමග පැමිණෙන්නේද ඔහු හැර.

90. තවද (එම දිනයෙහි) බියබැතියන්ට ස්වර්ගය සමීප කර තබනු ලැබේ. 91. නොමග ගියවුන් නිරයට පිට කරනු ලැබේ. 92. ඔවුන්ගෙන් 'ඔබ නමදිමින් සිටි දේ කොහිද?' යි අසනු ලැබේ. 93. අල්ලාහ් හැර. (ඔබ නමදිමින් සිටි දේ කොහිද යැයි අසනු ලැබේ) ඔවුහු ඔබට උදව් කරන්නෝද? නැතිනම් ඔවුහු තමාට හෝ උදව් කර ගන්නෝද? (යැයි ඔවුන් අසනු ලබති) 94. එහෙයින් ඒවාද (එමගින්) නොමග ගියවුන්ද මුණින් අත පෙරලා (නිරය වන) එහි තල්ලු කරනු ලබති. 95. (තවද) ඉබ්ලිස් හා ඔහුගේ සේනාවන්ද (නිරයට තල්ලු කරනු ලබති) 96. 'ඔවුන් එහි (තමන් අතර) තර්ක කරන්නන්ට (මෙසේ) පවසති' 97. 'අල්ලාහ් මත දිවුරා අපි ප්‍රකට වැරදි මාර්ගයේ සිටියෙමු. 98. '(එය) විශ්වයේ රබ්ට අප ඔබව සම කළ සමයෙහිය. 99. 'මෙම අපරාධකරුවන් මිස (අන් කිසිවෙකු) අප නොමග යැවුයේ නැත' 100. 'එහෙයින් අප වෙනුවෙන් කන්නලව් කරන්නන් කිසිවෙකු නොමැත' 101. 'සමීප මිතුරෙකුද නොමැත' 102. 'එහෙයින් (ලොවට) ආපසු යෑමක් අපහට තිබුනහොත් විශ්වාස කළවුන්ගෙන් අපද වන්නෙමු' (යැයි ඔවුන්

පවසනු ඇත) 103. නිශ්චය වශයෙන්ම මෙහි සාධකයක් ඇත (නමුත්) ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විශ්වාස කරන්නන්ව නොසිටියේය. 104. තවද (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් වන ඔහුමය අභිබවන්නා පරම දයාබරයා.

- 105. නූන්ගේ සමූහයා (අපගේ) දූතයන් අසත්‍ය කළෝය.
- 106. ඔවුන්ගේ සොහොයුරු නූන් ඔවුන් අමතා 'ඔබ (අල්ලාහ්ට) බියබැතිනොවන්නෙහුද?' යැයි කී විට (ඔවුන් ඔහුව අසත්‍ය කළෝය)
- 107. 'නිශ්චය වශයෙන්ම මම ඔබට විශ්වාසවන්න දූතයෙකු වෙමි'
- 108. '(එහෙයින්) ඔබ අල්ලාහ්ට බියබැතිවී මාහට අවනත වන්න' (යැයි නූන් කීවේය)
- 109. (මේ සඳහා) මා ඔබගෙන් කුලියක් නොඅසමි. මාගේ කුලිය විශ්වයේ රබ් වෙතම මිස (අන් කිසිවෙකු වෙත) නොමැත. 110. '(එහෙයින්) ඔබ අල්ලාහ්ට බියබැතිවී මාහට අවනත වන්න' (යැයි නූන් කීවේය)
- 111. (එයට) ඔවුන් 'අපගෙන් තත්වයෙන් ඉතා පහත් අය ඔබව අනුගමනය කර සිටින විට අපි ඔබ විශ්වාස කරමුද?' යි කීවෝය. 112. (එයට) ඔහු 'ඔවුන් කරමින් සිටින දේ පිළිබඳ මට දැනුමක් නැත' යි කීවේය. 113. '(තවද) ඔවුන්ගේ ගණන මාගේ රබ් වෙත මිස (එය මගේ වගකීමක්) නොවේ. ඔබ මෙය ගැන වටහා ගන්නන් නම් (ඔබ මෙසේ පවසන්නේ නැත)'
- 114. '(තවද) විශ්වාස කරන්නන්ව මම පළවා හරින්නෙක්ද නොවෙමි 115. 'මම ප්‍රකටව අවවාද කරන්නෙකු මිස (අන් කිසිවෙකු) නොවෙමි' (යැයිද කීවේය)

- 116. (එයට) ඔවුහු 'නූන්! ඔබ (මෙයින්) ඉවත් නොවුවහොත් (ගල්) ගසනු ලබන්නන්ගෙන් කෙනෙකු බවට ඔබ පත් වනු ඇත' යැයි කීවෝය. 117. (එයට) ඔහු 'ඕ මාගේ රබ්! මාගේ සමූහයා නිශ්චය වශයෙන්ම මාව අසත්‍ය කළෝය' යැයි කීවේය. 118. 'එහෙයින් මා හා ඔවුන් අතර තීඤ්චක් දෙනු මැන. මාවද,

විශ්වාස කළවුන්ගෙන් මා සමග සිටින්නන්වද බේරා ගනු මැන’
 (යැයිද කීවේය) 119. එහෙයින් ඔහුවද ඔහු සමග සිටියවුන්වද
 (අවශ්‍ය දේ හා අන් ජීවිතයෙන්) පිරුනු නැවෙහි (නංවා) බේරා
 ගත්තෙමු. 120. පසුව ඉතිරිව සිටියවුන්ව අපි ගිල්වා දූම්මෙමු.
 121. නිශ්චය වශයෙන්ම මෙහි සාධකයක් ඇත (නමුත්) ඔවුන්ගෙ
 න් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නන්ව නොසිටියෝය.
 122. තවද (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් වන
 ඔහුමය අභිබවන්නා, පරම දයාබරයා.

123. ආද් (සමූහයා) අල්ලාහ්ගේ) දූතයන් අසත්‍ය
 කළෝය. 124. ඔවුන්ගේ සොහොයුරු හුද් ඔවුන් අමතා
 ‘ඔබ (අල්ලාහ්ට) බියබැති නොවන්නෙහුද?’ යැයි කී විට
 (ඔවුහු ඔහුව අසත්‍ය කළෝය) 125. ‘නිශ්චය වශයෙන්ම මම
 ඔබට විශ්වාසවන්න දූතයෙකු වෙමි’ 126. ‘(එහෙයින්) ඔබ
 අල්ලාහ්ට බියබැතිවී මාහට අවනත වන්න’ (යැයි හුද් කීවේය)
 127. (මේ සඳහා) මම ඔබගෙන් කුලියක් නොඅසමි. මාගේ කුලිය
 විශ්වයේ රබ් වෙතම මිස (අන් කිසිවෙකු වෙත) නොමැත.
 128. ‘(ඔබ) සෑම උස්වූ තැනෙකම අනවශ්‍ය දේ කරන්නන්
 ලෙසින් සලකුණ ඉදි කරන්නෙහුද?’ 129. ‘තවද ඔබ සදාකල්
 ජීවත් වීම සඳහා උසස් මන්දිර තනන්නෙහුද? 130. ‘තවද ඔබ
 (යම් වරදකට යමෙකු) අල්ලා ගතහොත් ඉතා දඩ් හිංසාකාරයන්
 ලෙසින් (ඔවුන්ව) අල්ලා ගන්නෙහුය. 131. ‘(එහෙයින්) ඔබ
 අල්ලාහ්ට බියබැතිවී මා අනුගමනය කරන්න. 132. ‘ඔබ දූත සිටි
 දේ මගින් ඔබට උපකාර කර ඇති එවැන්නාට ඔබ බියබැති වන්න.
 133. ‘සිවුපාවුන් හා පිරිමි දරුවන් මගින් ඔහු ඔබට උපකාර කර
 ඇත්තේය. 134. ‘තවද උයන් හා උල්පත් මගින්ද (ඔහු ඔබට
 උපකාර කර ඇත්තේය) 135. ‘(ඔහුගේ උදහස ඇති වුවහොත්)

නිශ්චය වශයෙන්ම දූවැන්න දිනයක හිංසනය ගැන මම ඔබ විෂයයෙහි බිය වෙමි' යැයි (හුද්) කීවේය.

136. (එයට) ඔවුහු 'ඔබ අපට දේශනා කළද, දේශනා කරන්නන්ගෙන් කෙනෙකු වනොසිටියද අපට සමය' යැයි කීවේය.

137. (මෙසේ අපගේ දූතයන්ට කීම) පැරැණිතන්ගේ සිරිතක් මිස (අනෙකක්) නොවේ. 138. තවද ('ඔබ කියන්නාක් මෙන්) අපි වේදනා කරනු ලබන්නන්ද නොවෙමු' (යැයිද ආද් සමූහයා කිහ)

139. එහෙයින් ඔවුන් ඔහු ව අසත්‍ය කළෝය. එනිසා අපි ඔවුන් ව විනාශ කර දුම්මෙමු. නිශ්චය වශයෙන්ම මෙහි සාධකයක් ඇත (නමුත්) ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නන් ව නොසිටියෝය. 140. තවද (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් වන ඔහුමය අභිබවන්නා, පරම දයාබරයා.

141. සමුද් (සමූහයා අල්ලාහ්ගේ) දූතයන් අසත්‍ය කළෝය. 142. ඔවුන්ගේ සොහොයුරු සාලිහ් ඔවුන් අමතා 'ඔබ (අල්ලාහ්ට) බියබැති නොවන්නෙහුද?' යැයි කී විට (ඔවුහු ඔහු ව අසත්‍ය කළෝය) 143. 'නිශ්චය වශයෙන්ම මම ඔබට විශ්වාසවන්න දූතයෙකු වෙමි' 144. ('එහෙයින්) ඔබ අල්ලාහ්ට බියබැතිවී මාහට අවනත වන්න' (යැයි සාලිහ් කීවේය)

145. (මේ සඳහා) මම ඔබගෙන් කුලියක් නොඅසමි. මාගේ කුලිය විශ්වයේ රබ් වෙතම මිස (අන් කිසිවෙකු වෙත) නොමැත. 146. 'මෙහි තිබෙන (උයන් උල්පත් හා සම්පත් වැනි) සෑම දෙයෙහිම බියෙන් තොරව (ඔබ සදාකල් ජීවත් වන්නට) අත් හරිනු ලබන්නෙහි (යැයි ඔබ සිතන්නේ)ද?' 147. 'උයන්වලද උල්පත්වලද' 148. 'වගාවෙහිද එහි වළ ඇති ඉඳි ගස්වලද' (නිරන්තරයෙන් ඔබ සිටිනු ඇත යැයි ඔබ සිතන්නෙහිද) 149. 'තවද (ඔබ) ඉතා දක්‍ෂයන් ලෙසින් කඳු හාරා නිවාස තනා ගන්නෙහුය. 150. ('එහෙයින්) ඔබ අල්ලාහ්ට බියබැතිවී

මාහට අවනත වන්න' (යැයි සාලින් කීවේය) 151. 'තවද සීමාව ඉක්මවන්නන්ගේ අණට ඔබ අවනත නොවන්න' 152. 'ඔවුහු කෙබන්දන්ද යන් ඔවුන් පොළොවෙහි කලබල ඇති කර(නු මිස) එහි ප්‍රතිසංස්කරණය නොකරති' (යැයි සාලින් පැවසුවේය)

153. (එයට ඔවුන් 'සාලින්!) නිශ්චය වශයෙන්ම ඔබ හුණියම් කරනු ලැබුවන්ගෙන් කෙනෙකි' යැයි කීහ. 154. (තවද) 'ඔබ අප වැනිම මිනිසෙකු මිස (දෙවියන්ගේ දූතයෙකු) නොවේ. එහෙයින් ඔබ සත්‍යවාදියෙකුගෙන් කෙනෙකු නම් එක් සාධකයක් ගෙනන්න' (යැයිද කීවෝය) 155. (එයට) ඔහු 'මෙන්න මෙය ඔටුදෙනකි. උහුට ජලය බීමේ වාරයකුත් ඔබට ජලය පානය කිරීමේ නිශ්චිත දින වාරයකුත් ඇත' යැයි කීවේය. 156. එමෙන්ම 'කිසිදු නපුරක් මගින් එය ස්පර්ශ නොකරන්න. (එසේ කළහොත්) දූවැන්න දිනයේ හිංසනය ඔබව අල්ලා ගනු ඇත' (යැයිද සාලින් අවවාද කළේය) 157. (එසේ වුවද) ඔවුහු උහුව කපා දූම්මෝය. පසුව පසුතැවිලි වන්නන් බවට පත් වූවෝය. 158. එහෙයින් හිංසනය ඔවුන්ව අල්ලා ගත්තේය. නිශ්චය වශයෙන්ම මෙහි සාධකයක් ඇත (නමුත්) ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නන්ව නොසිටියෝය. 159. තවද (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් වන ඔහුමය අභිබවන්නා, පරම දයාබරයා.

160. ලූන්ගේ සමූහයා (අල්ලාන්ගේ) දූතයන් අසත්‍ය කළෝය. 161. ඔවුන්ගේ සොහොයුරු ලූන් (ඔවුන් අමතා) 'ඔබ (අල්ලාන්ට) බියබැති නොවන්නෙහුද?' යැයි කී විට (ඔවුහු ඔහුව අසත්‍ය කළෝය) 162. 'නිශ්චය වශයෙන්ම මම ඔබට විශ්වාසවන්ත දූතයෙකු වෙමි' 163. '(එහෙයින්) ඔබ අල්ලාන්ට බියබැතිවී මාහට අවනත වන්න' (යැයි නූන් කීවේය) 164. (මේ සඳහා) මම ඔබගෙන් කුලියක් නොඅසමි. මාගේ කුලිය විශ්වයේ රබ් වෙතම මිස

(අත් කිසිවෙකු වෙත) නොමැත. 165. '(ශාරීරික ආශාව සංසිදුවා ගැනීමට) ඔබ ලෝවැසියන්ගෙන් පිරිමිත් වෙත එන්නෙහුද?'

166. 'ඔබගේ රබ් ඔබගේ බිරියන්ගෙන් ඔබ වෙනුවෙන් මැවූ දෙයද ඔබ අත් හැර දමන්නෙහුය. (එපමණක්) නොව ඔබ සීමාව ඉක්මවූ සමූහයක්ය' (යැයි ලූත් පැවසීය)

167. (එයට) ඔවුහු 'ඕ ලූත්! (මෙසේ අපට උපදෙස් දීමෙන්) ඔබ ඉවත් නොවුවහොත් නිශ්චය වශයෙන්ම ඔබ (ගමිත්) පිටමං කරනු ලැබුවන්ගෙන් කෙනෙකු වනු ඇත' යැයි කීවේය. 168. (එයට) ඔහු 'නිශ්චය වශයෙන්ම මම ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය.

169. 'මාගේ රබ්! මා සහ මාගේ පවුලේ අයව මොවුන් කරමින් සිටින දෙයින් ආරක්‍ෂා කරනු මැන' (යැයි ලූත් ප්‍රාර්ථනා කළේය) 170. එහෙයින් ඔහුව හා ඔහුගේ පවුලේ සියල්ලන්වම අප රැක ගත්තෙමු. 171. (දඬුවම් ලබන්නන් සමග) ඉතිරි වූ එක් මැහැල්ලක් (වන ලූත්ගේ බිරිය) හැර. 172. පසුව අන් අයව අපි විනාශ කර දමුවෙමු. 173. තවද අපි ඔවුන් මත (ගල්) වර්ෂාව පතිත කළෙමු. එහෙයින් අවවාද කරනු ලැබුවන්ගේ වර්ෂාව නරක එකක් විය. 174. නිශ්චය වශයෙන්ම මෙහි සාධකයක් ඇත (නමුත්) ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නන්ව නොසිටියෝය. 175. තවද (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් වන ඔහුමය අභිබවන්නා, පරම දයාබරයා.

176. උයන් වැසියෝද (අපගේ) දූතයන් අසත්‍ය කළහ. 177. (අපගේ දූතයෙකු වන) ඡුඅයිබ් ඔවුන් අමතා ('ඔබ අල්ලාහ්ට) බියබැති නොවන්නෙහුද?' යැයි කී විට (ඔවුහු ඔහුව අසත්‍ය කළෝය) 178. 'නිශ්චය වශයෙන්ම මම ඔහුට විශ්වාසවත්ත දූතයෙකු වෙමි' 179. ('එහෙයින්) ඔබ අල්ලාහ්ට බියබැතිවී මාහට අවනත වන්න' (යැයි තූන් කීවේය) 180. (මේ සඳහා) මම ඔබගෙන්

181. 'නිශ්චය වශයෙන්ම මම ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 182. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 183. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 184. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 185. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 186. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 187. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 188. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 189. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 190. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 191. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 192. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 193. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 194. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 195. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 196. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 197. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 198. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 199. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය. 200. (එයට) ඔවුහු 'ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නන්ගෙන් කෙනෙකු වෙමි' යැයි කීවේය.

කුලියක් නොඅසමි. මාගේ කුලිය විශ්වයේ රබි වෙනම මිස (අන් කිසිවෙකු වෙත) නොමැත. 181. 'මැණිම (අඩු නොකර) පරිපූරණ කරන්න. (අඩුවෙන් මැණ මිනිසුන්ට) අලාභ ඇති කරන්නන් නොවන්න' 182. තවද 'නිසියාකාර තරාදියෙන් කිරන්න 183. 'මිනිසුන්ට ඔවුන්ගේ බඩු ඔබ අඩු නොකරන්න. (තවද) ඔබ පොළොවේ කලබල ඇති කරන්නන්ව සැරිසරනුද එපා' 184. තවද 'ඔබවද ඔබට පෙර සිටියවුන්වද කවුරුන් මැවුවේද එවැන්නාට බියබැති වන්න' (යැයි ෂුආයිබ් පැවසුවේය)

185. (එයට) ඔවුන් 'ෂුආයිබ්! නිශ්චය වශයෙන්ම ඔබ හුණියම් කරනු ලැබුවන්ගෙන් කෙනෙකි' යැයි කීහ. 186. තවද 'ඔබ අප වැනිම මිනිසෙකු මිස (දෙවියන්ගේ දූතයෙකු) නොවේ. (තවද) ඔබව හුනියම් කරන ලද මුසාවාදීන්ගෙන් කෙනෙකු යැයිම අපි නිශ්චය වශයෙන්ම සිතන්නෙමු' 187. එහෙයින් ඔබ සත්‍යවාදියෙක් නම් අහසේ සිට කැබලි කිහිපයක් අප මත පතිත කර(පෙන්වනු' (යැයි ඔවුහු කීවෝය) 188. (එයට) ඔහු 'ඔබ කරමින් සිටින දෙය මාගේ රබි දන්නා' යැයි පැවසුවේය. 189. පසුවද ඔවුහු ඔහුව අසත්‍ය කළෝය. සෙවනැල්ල ඇති දිනයේ හිංසනය ඔවුන් අල්ලා ගත්තේය. නිශ්චය වශයෙන්ම එය දවැන්න දිනයක හිංසනයක්ව තිබුණි. 190. නිශ්චය වශයෙන්ම මෙහි සාධකයක් ඇත (නමුත්) ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නන්ව නොසිටියෝය. 191. තවද (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම ඔබගේ රබි වන ඔහුමය අභිබවන්නා, පරම දයාබරයා.

192. තවද නිශ්චය වශයෙන්ම (කුර්ආනය වන) මෙය විශ්වයේ රබි විසින් පහළ කරන ලද්දකි. 193. රූහුල් අමීන් (නම් වන මලාඉකාවරයා) මෙය ගෙන පහළ විය. 194. (මුහම්මද්!) අවවාද කරන්නන්ගෙන් කෙනෙකුව ඔබ වනු

පිණිස ඔබගේ හදවත මත (ඔහු මෙය පහළ විය) 195. (මෙය පහළ කර ඇත්තේ) පැහැදිලි අරාබි බසින්ය. 196. නිශ්චය වශයෙන්ම මෙය පෙරවුවන්ගේ පුස්තකවල (සඳහන් වී) ඇත. 197. ඉස්රායෙල්ගේ දරුවන් අතරවන උගතුන් මෙය ගැන දැන සිටීම සඳහා ඔවුන්ට (ප්‍රමාණවත්) සාධක නොවූයේද?

198. අප මෙය අරාබි නොවන ඇතැමුන් මත පහළ කර තිබුනහොත්... 199. පසුව ඔහු එය පාරායණය කර පෙන්වුවද මෙය ඔවුහු විශ්වාස කරන්නන් නොමවෙති. 200. මෙලෙසින් අපි මෙය පාපතරයන්ගේ හදවත්වලට ඇතුල් කළෙමු. 201. (එහෙයින්) වේදනාකාරී හිංසනය ඔවුන් දකිනතුරු මෙය මගින් ඔවුහු විශ්වාස නොකරති. 202. එහෙයින් එ(ම හිංසන)ය ඔවුන් (ඒ ගැන) හැඟීමක් නොමැතිව සිටින විට හදිසියේ ඔවුන් වෙත පැමිණෙනු ඇත. 203. එවිට 'අප මඳක් කල් දෙනු ලබන්නන්ද?' යැයි ඔවුන් අසනු ඇත.

204. 'අපගේ හිංසනය වෙනුවෙන්ද ඔවුන් ඉක්මන් වන්නේ?' 205. අප මොවුන් බොහෝ වසරක් කල් සැප විඳීමට සලසා තිබුනහොත් කෙසේ වනු ඇතිද? 206. පසුව ඔවුහු කුමක් පොරොන්දු වනු ලැබුවෝද එ(ම හිංසන)ය පැමිණියහොත් (කුමක් වේද?) 207. ඔවුන් සැප විඳීමට සලසා දී තිබුනු කිසිවක් ඔවුන්ට කිසිදු ඵලක් නොදෙන බව (මුහම්මද්! ඔබ බැලුවෙහිද?) 208. කිසිදු නගරයක් එයට අවවාද කරන්නන් (එවා) නොමැතිව අපි විනාශ නොකළෙමු. 209. (ඔවුන්ට) සිහිපත් කිරීමටම (අප අවවාද කරන්නන් එවුවෙමු) තවද අපි (එසේ අවවාද නොකර විනාශ කරන) අපරාධකරුවන්ව නොසිටියෙමු. 210. තවද මෙ(ම කුර්ආන)ය ගෙන ෂයිතානුන් පහළ නොවූහ. 211. තවද (එයට) ඔවුන් යෝග්‍යද නොවේ. ඔවුහු එයට හැකියාවද නොලබති.

212. නිශ්චය වශයෙන්ම ඔවුන් සවන් දීමෙන් තහනම් කරනු ලැබුවන්ය.

213. එහෙයින් (මුහම්මද්!) අල්ලාහ් සමග තවත් දෙවියෙකු ඔබ නොඅමතන්න. එවිට ඔබ හිංසා කරනු ලබන්නන්ගෙන් (කෙනෙකු) වනු ඇත. 214. තවද ඔබගේ සමීපතර ඥාතීන්ට ඔබ අවවාද කරන්න. 215. තවද විශ්වාසිකයන් අතර ඔබ අනුගමනය කරන්නන්ට ඔබගේ (සෙනෙහස නම්) පියාපත් පහත් කරන්න. 216. තවද ඔවුන් ඔබට පටහැනි වුවහොත් 'නිශ්චය වශයෙන්ම ඔබ කරන දෙයින් මම ඉවත් වූවෙක්මී' යැයි පවසන්න. 217. තවද අහිඛවන්නා හා පරම දයාබරයා මත පූර්ණ විශ්වාසය තබන්න. 218. ඔහු කෙබන්දෙක්ද ඔබ සිට ගන්නා සමයෙහි ඔබව බලන්නේය. 219. තවද ඔබ සිරස පහත් කරන්නන්ගෙන් (කෙනෙකුව සිටින විටද) ඔබගේ වලනයද (ඔහු බලන්නේය) 220. නිශ්චය වශයෙන්ම ඔහුමය සවන්දෙන්නා, දන්නා.

221. (විශ්වාසිකයානි) ඡයිතානුන් කවුරුන් මත පහළ වන්නෝදැයි මා ඔබට දන්වන්නද? 222. පාපතරයන් හා අධිකව බොරු කියන සෑම කෙනෙකු මතම ඔවුහු පහළ වෙති. 223. තමන් ඇසූ දෙය (ඔවුන්ගේ සවනෙහි මොවුහු) දමති. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු මුසාවාදීන්මය. 224. තවද කිවියන් (වන ඔවුන්ව) අනුගමනය කරනුයේ නොමග ගියවුන්ය. 225. නිශ්චය වශයෙන්ම ඔවුන් සෑම පාතාලයකම සැරිසරමින් සිටිනු ඔබ නුදුටුවෙහිද? 226. තවද ඔවුහු නිශ්චය වශයෙන්ම තමන් නොකරන දෙය (කළේ යැයි) පවසන්නෝය. 227. (නමුත් ඔවුන් අතරින්) කවුරුන් විශ්වාස කර යහකියාද කර අල්ලාහ්ව අධිකව මෙනෙහි කර තමන්ට අපරාධ කරනු ලැබීමෙන් පසු පලි ගත්තෝද ඔවුන් හැර. තවද අපරාධ කළවුන් තමන් කුමන ස්ථානයට ආපසු පැමිණිය යුතුද යන කරුණ දන ගනු ඇත.

27. අන්තමිල් - කුහුඹුවන් (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. තාසීන්.

මෙය කුර්ආනයේ (තවද) පැහැදිලි පුස්තකයේ වැකියන්ය. 2. (මෙය) විශ්වාසිකයන්ට සෘජු මගක්ව හා සුඛාරංචියක්ව තිබෙන්නේය. 3. ඔවුහු කෙබන්දන්ද යන් සලාතය ස්ථාපිත කර සකාන්ද දෙති. එලොවද ස්ථිරව විශ්වාස කරති. 4. නිශ්චය වශයෙන්ම එලොව විශ්වාස නොකළ එවැන්නන්ගේ ක්‍රියාව අපි ඔවුන්ට අලංකාර කර පෙන්වූයෙමු. එහෙයින් ඔවුහු එහි සැරිසරමින් සිටිති. 5. ඔවුන් කෙබන්දන්ද යන් ඔවුන්ට නරක හිංසනයක් ඇත. තවද එලොවෙහි දූවැන්න අලාහ ලැබුවන් (වන්නේ) ඔවුන්ය. 6. (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම ඥාණාන්විතයා හා දන්නා වෙතින් ඔබ මෙම කුර්ආනය දෙනු ලබන්නෙහිය.

7. 'නිශ්චය වශයෙන්ම මම එක් ගින්නක් දකින්නෙමි' යැයි මුසා තම නිවැසියන්ට කී සැටි (ඔබ සිහි පත් කරන්න) එහෙයින් (ඔහු) එයින් 'යම් කිසි පුවතක් හෝ ඔබ ගිනි තැපීම පිණිස ගිනි මැලයක් හෝ එහි සිට මම රැගෙන එමි' (යැයිද ඔහු කී සැටි සිහිපත් කරන්න) 8. එහෙයින් ඔහු එය වෙත පැමිණි සමයෙහි 'ගින්නේ සිටින්නා මතද එය වටා සිටින්නන් මතද මහා භාග්‍යයන් දෙනු ලැබ ඇත. තවද විශ්වයේ රබ් සුවිශුද්ධය' යැයි ඔහු අමතනු ලැබීය.

9. 'මුසා! අහිබවන්නා හා ඥාණාන්විතයා වන අල්ලාහ් නිශ්චය වශයෙන්ම මා වෙමි' (යැයි හඬක් ඇසුනි) 10. තවද 'ඔබ ඔබගේ සැරයටිය දමන්න' (යැයි පවසන ලද විට ඔහු

එය බිම දූම්මේය. එවිට) එය සර්පයෙකු මෙන් නලියමින් සිටිනු දුටු විට ඔහු (ත්‍රස්ත වී) හැරී ආපසු නොබලා ගියේය. (එවිට) ‘ඕ මූසා! ඔබ බිය නොවන්න. නිශ්චය වශයෙන්ම මා (කෙබන්දෙක්ද යත්) දූතයෝ මා හා සිටින විට බිය නොවෙති’ (යැයි මූසාට පවසනු ලැබීය) 11. ‘කවුරුත් වැරදි කිරීමෙන් පසුව (එයට සමාව අයැද එය) කුසල් බවට හරවා ගන්නේද ඔහු හැර. එවිට මා සමාවන්නාය පරම දයාබරයාය. 12. (මූසා) තවද ඔබගේ අත ඔබගේ කබායේ සාක්කුවට ඇතුල් කරන්න. එය කිසිදු හානියකින් තොරව සුදෝ සුදුවන්ව පිටතට එනු ඇත. (මෙම ප්‍රාතිහාර්ය දෙක) ෆිර්අවුන් වෙත හා ඔහුගේ සමූහයාට (ඔබ ගෙන යනු ඇති) සාධක නවය අතර ඇති ඒවා වේ. නිශ්චය වශයෙන්ම ඔවුහු පාප කරන සමූහයක්ව සිටින්නෝය’ (යැයිද මූසාට පවසන ලදී) 13. අපගේ සාධක පැහැදිලි ලෙසින් ඔවුන් වෙත පැමිණි විට ‘මෙය පැහැදිලි හුණියමිය’ යැයි ඔවුහු කීවෝය. 14. ඔවුන්ගේ හදවත් එය (සත්‍යයක් යැයි) ස්ථිරව දැන සිටි විටම අහංකාරය නිසා අයුක්තිසහගත ලෙසින් එය ඔවුහු ප්‍රතිකෂේප කළෝය. එහෙයින් (මෙම) කලහකාරයන්ගේ අවසානය කෙසේ වී දැයි (මුහම්මද්!) ඔබ බලන්න.

15. දාවුද්ට සහ සුලෙයිමාන්ට නිශ්චය වශයෙන්ම අපි දනුම දුන්නෙමු. ‘විශ්වාස කළ සිය ගැත්තන් බොහෝ දෙනෙකුට වඩා අපව උසස් කර තැබූ අල්ලාන්ටමය සියළු ප්‍රශංසා’ යැයි ඔවුහු දෙදෙනා කීවෝය. 16. තවද සුලෙයිමාන් දාවුද්ට උරුමක්කාරයා විය. තවද ‘මිනිසුනි! පකෂීන්ගේ බස අපිට උගන්වනු ලැබ ඇත්තෙමු. තවද සෑම වස්තුවකින්ම අපි (නොමසුරුව) දෙනු ලැබ ඇත්තෙමු. නිශ්චය වශයෙන්ම මෙයයි (අල්ලාන්ගේ) පැහැදිලි දායාදය වනුයේ’ යැයි ඔහු කීවේය.

17. තවද සුලෙයිමාන්ට ජිත්වරුන්, මනුෂ්‍යයන්, පකෂීන්

ආදියෙන් ඔහුගේ සේනා ඔහු ඉදිරියේ එක් රැස් කරන ලදී. පසුව ඔවුන් පෙළ ගස්වන ලදී. 18. අවසාන වශයෙන් ඔවුන් කුහුඹුවන් වාසය කරන දිය කඩිත්තක් අසලින් පැමිණි විට එක් කුහුඹියක් 'කුහුඹුවෙනි! ඔබ ඔබගේ ගුල්වලට රිංගා ගන්න. සුලෙයිමාන් හා ඔහුගේ සේනාව (පැරීම් ඔවුන්ට) නොදැනී ඔබ පාගා නොදමන්වා' යැයි කීවාය. 19. එයට උගේ කීම නිසා සිනාසුනු ඔහු මඳහස පෑවේය. (පසුව) 'මාගේ රබ්! ඔබ මා වෙතද මාගේ දෙමව්පියන් වෙතද පහළ කළ භාග්‍යයන්ට මා තුනි පිදීමටද, කුමක් ඔබ පිළිගන්නේද එවැනි යහකියා මා කිරීමටද මට ආශීර්වාද කරනු මැන. තවද ඔබගේ දයාව මගින් සිල්වත් ගැත්තන් අතරට මා ඇතුල් කරනු මැන' යැයි ඔහු කීවේය.

20. පසුව ඔහු පක්ෂීන්ව (නිරීක්ෂණය කර) බලා 'මට කුමක් වීද? (පක්ෂීන් අතර) හුද් හුද් (නම් පක්ෂියාව) මම නොදකිමි. නැතිනම් එය වසන්වූවන් අතරට වීද?' යැයි කීවේය. 21. 'නිශ්චය වශයෙන්ම මම උඟට දැඩි හිංසනයක් මගින් වේදනා කරමි හෝ නිශ්චය වශයෙන්ම මම උඟ කපා දමමි. නැතිනම් (උඟ තමා (නොපැමිණීමට හේතු ලෙසින්) මා වෙත පැහැදිලි සාක්ෂියක් ගෙන ආ යුතුය' 22. ඔහු මඳ වේලාවක් පමා විය. (එසැනින් හුද් හුද් පැමිණ) 'ඔබ නොදන්නා දෙය මම දැන ගතිමි. සබඋ (නම් ප්‍රදේශයේ) සිට සනාථ පුවතක් රැගෙන මම පැමිණ ඇත්තෙමි' යැයි උහු කීය. 23. 'ඔවුන්ව පාලනය කරන එක් ස්ත්‍රියක නිශ්චය වශයෙන්ම මම දුටුවෙමි. සෑම වස්තුවකින්ම ඇය දෙනු ලැබ ඇත්තිය. ශ්‍රේෂ්ඨ සිහසුනක්ද ඇයට තිබේ' (යැයිද හුද් හුද් කීය) 24. 'ඇයවද ඇයගේ සමූහයාවද අල්ලාහ් හැර සුර්යයාට සිරස පහත් කරන්නන් ලෙසින් මම දුටුවෙමි. ඔවුන්ගේ මෙම ක්‍රියා ෂයිතාන් ඔවුන්ට අලංකාර කර පෙන්වා ඇත. එහෙයින් ඔහු

ඔවුන්ව සෘජු මාර්ගයෙන් වළකා ඇත. එහෙයින් ඔවුහු සෘජු මග නොලබන්නෝය' 25. 'අහසෙහි හා පොළොවෙහි වසන්වී ඇති දෙය පිට කරන්නාද ඔබ සඟවා ගන්නා දෙයද ඔබ නිරාවරණය කරන දෙයද දන්නා වන අල්ලාන්ට ඔවුන් සිරස පහත් නොකිරීමට හේතුව (මෙයයි)' 26. 'අති ශ්‍රේෂ්ඨ අර්ෂයේ රබ අල්ලාන් වන ඔහු හැර නැමදීමට සුදුස්සෙක් නැත. (යැයිද හුද් හුද් කීය) (සජ්දා)

- 27. 'නුඹ සත්‍යය පවසන්නේද නැතිනම් නුඹ මුසාවාදීන්ගෙන් කෙනෙකුද යන්න අපි බලන්නෙමු' යැයි (සුලෙයිමාන්) කීය.
- 28. (පසුව ලිපියක් ලියා එය හුද් හුද්ට දී) 'මාගේ මෙම හස්ත ගෙන ගොස් ඔවුන් වෙත දමා පසුව ඔවුන් වෙතින් පසු බා ඔවුන් කුමන තීරණයකට එළඹෙන්නෝදැයි නුඹ විමසිල්ලෙන් බලනු' (යැයිද ඔහු කීවේය) 29. (එම ලිපිය එලෙසින් ලැබූ ඇය) 'ප්‍රධානියනි! ඉතා ගෞරවනීය හසුනක් මා ඉදිරියේ දමනු ලැබ ඇත' යැයි කීවාය. 30. (තවද) 'නිශ්චය වශයෙන්ම මෙය සුලෙයිමාන් වෙතින් පැමිණ ඇති අතර නිශ්චය වශයෙන්ම එය බිස්මිල්ලාහිර් රහ්මානිර් රහිම් යැයි (ආරම්භ කර) තිබේ'
- 31. 'ඔබ මා හට අහංකාරය නොදක්වා (අල්ලාන්ට) අවනත වූවන් ලෙසින් මා වෙත එන්න' යැයි (එහි ලියා) තිබේ' (යැයි ඇ කීවාය) 32. 'ප්‍රධානියෙනි! මාගේ මෙම විෂයයෙහි ඔබ (ඔබගේ) මට අදහස් පවසන්න. මා වෙනුවෙන් ඔබ ඉදිරිපත් වී (අදහස්) පවසන තෙක් මම කිසිවක් තීරණය කරන්නියක් නොවෙමි' යැයි ඇය කීවාය. 33. (එයට) ඔවුන් 'අපි ශක්තිවන්ත යන්ව හා දූඩි ලෙසින් සටන් කිරීමේ හැකියාව ඇත්තවුවත් සිටින්නෙමු. තවද අණ කිරීම ඔබ වෙත ඇත. එහෙයින් ඔබ කුමක් අණ කරන්නෙහිද යන්න හොඳින් විමසා බලන්න' යැයි කීවෝය. 34. (එයට) ඇය 'නිශ්චය වශයෙන්ම රජවරු ඕනෑම රටකට

(ආක්‍රමණය සඳහා) ඇතුළු වූ විට එය විනාශ කර දමන්නෝය. තවද එහි සිටින ගරුකටයුත්තන්වද අගෞරව කර දමන්නෝය. මොවුන්ද එසේම කරනු ඇත' යැයි කීවාය. 35. තවද 'නිශ්චය වශයෙන්ම මම ඔවුන් වෙත තැග්ගක් යවන්නියක් වෙමි. පසුව දූතයන් කුමන පිළිතුරක් ගෙන එන්නෝදැයි මම බලමි' (යැයිද කීවාය)

36. ඔවුන් සුලෙයිමාන් වෙත පැමිණි විට 'ඔබ වස්තුව මගින් මට උපකාර කරන්නෙහුද? අල්ලාහ් මට දායාද කර ඇති දෙය, ඔහු ඔබට දායාද කර ඇති දෙයට වඩා උසස්ය. එය හැරෙන්නට ඔබගේ තැග්ගෙන් සතුටු වන්නෝ ඔබමය' යැයි කීවේය. 37. 'ඔබ ඔවුන් වෙත ආපසු යනු. නිශ්චය වශයෙන්ම අපි සේනාව සමග ඔවුන් වෙත පැමිණෙන්නෙමු. ඔවුන්ට එයට එරෙහි වන්නට ශක්තිය නොමැත. තවද අවමන් කරනු ලැබ නින්දිතයන් ලෙසින් එහි සිට නිශ්චය වශයෙන්ම ඔවුන්ව අපි පිටමං කරන්නෙමු' (යැයිද සුලෙයිමාන් කීවේය)

38. 'ප්‍රධානියෙනි! ඔවුන් මුස්ලිම් වරුන්ව මා වෙත පැමිණෙන්නට පෙර ඇයගේ සිහසුන මා වෙත රැගෙන එන්නා ඔබගෙන් කවුරුන්ද?' යැයි ඔහු ඇසුවේය. 39. එයට ජිත්වරුන්ගෙන් ඉෆ්රිත් (නම් ජිත්වරයා) 'ඔබ ඔබගේ තැනෙහි සිට නැගිටින්නට පෙර එය මම ඔබ වෙත ගෙන එමි. නිශ්චය වශයෙන්ම මා මෙයට ශක්තිය ඇත්තාය විශ්වාසවන්තයාය' යැයි කීවේය. 40. (එවිට) පුස්තකයේ ශ්‍රෝණය තමන් වෙත ඇත්තාවූ කෙනෙකු 'ඔබගේ දසුන ඔබ වෙත හැරෙන්නට පෙර එය මම ඔබ වෙත ගෙන එමි' යැයි කීවේය. (එසේම ගෙනෙනු ලැබ) එය තමා ඉදිරියේ තිබෙනු ඔහු දුටු විට 'මෙය මාගේ රබ්ගේ දායාදවලින් තිබෙන්නකි. මා ඔහුට තුනි පුදන්නෙමිද නැතිනම් ගුණමකු වන්නෙමිද යන්න පරීක්ෂා කිරීම සඳහා(ඔහු මෙසේ

කරන්නේ)ය. තවද කවුරුන් (අල්ලාහ්ට) තුනි පුදන්නේද ඔහු තුනි පුදන්නේ ඔහුටමය. තවද කවුරුන් ප්‍රතිකෂේප කරන්නේද (එහි විපාකයද ඔහුටමය. මන්ද යත්) නිශ්චය වශයෙන්ම මාගේ රබ් අධිනයාය, ගෞරවනීයයාය' යැයි කීවේය.

41. 'ඇයට ඇයගේ සිහසුනේ වේශය වෙනස් කරන්න. ඇය (එය) දූන ගන්නේද නැතිනම් දූන නොගන්නා කෙනෙකුන් වන්තීදූයි අපි බලමු' යැයි ඔහු පැවසීය. 42. ඇ පැමිණ විට 'ඔබගේ සිහසුන මෙවැනිද?' යි ඔහු ඇසුවේය. (එයට) ඇය 'නිශ්චය වශයෙන්ම මෙය එය මෙන්ම තිබේ' යැයි කීවාය. (එවිට සුලෙයිමාන්) 'මෙයට පෙරම අපි ඥාණය දෙනු ලැබුවෙමු. අපි මුළුමනින්ම (අල්ලාහ්ට) යටහත් වුවත් වෙමු' (යැයි පැවසීය) 43. අල්ලාහ් හැර (අන් දෙය) නමදිමින් සිටීම, (සත්‍යය විශ්වාස කිරීමෙන්) ඇයව වළකා ඇත. නිශ්චය වශයෙන්ම ඇය ප්‍රතිකෂේප කරන සමූහයාගෙන් කෙනෙකුව සිටියාය. 44. (පසුව) ඇය අමතා 'මෙම මාළිගයට ඇතුල් වන්න' යැයි කියන ලදී. ඇය එය දුටු විට ජල තටාකයක් යැයි සිතුවාය. (තම වස්ත්‍ර තෙමෙනු ඇත යැයි සිතූ ඇය එය) සිය විළඹට ඉහලින් ඔසවා ගත්තාය. (එයට සුලෙයිමාන් 'එය ජලය නොව) පළිඟුවෙන් ඔප දමන ලද මාළිගය වේ' යැයි කීවේය. (එයට) ඇය 'මාගේ රබ්! නිශ්චය වශයෙන්ම මම මටම අපරාධ කර ගත්තෙමි. සුලෙයිමාන් සමග මමද විශ්වයේ රබ් වන අල්ලාහ්ට යටහත් වූයෙමි' යැයි කීවාය.

45. තවද නිශ්චය වශයෙන්ම අපි සමුද් සමූහයා වෙත ඔවුන්ගේ සොහොයුරා වන සාලිත්ව යැව්වෙමු. ඔහු (ඔවුන් අමතා) 'ඔබ අල්ලාහ් නමදින්න' (යැයි කීවේය). එවිට ඔවුන් දෙපිරිසක්ව වෙන්ව තර්ක කරන්නට වූහ. 46. 'මාගේ සමූහයෙනි! යහපතට පෙර අයහපත මගින් ඔබ මක් නිසා ඉක්මන් වන්නේද? ඔබ අල්ලාහ් වෙතින් සමාව ඇයදිය යුතුයි

නොවේද? (එමගින්) ඔබ ආශීර්වාද කරනු ලබන්නෙහුය' යැයි (සාලින්) කීවේය. 47. (එයට) ඔවුහු 'ඔබ හා ඔබ සමග වන්නන්ව අප නරක නිමිත්තක් ලෙසින් සිතන්නෙමු' යැයි කීවෝය. (එයට) ඔහු 'ඔබගේ නරක නිමිත්ත අල්ලාහ් වෙත ඇත. නමුත් ඔබ පරීක්ෂණයට ලක් කරනු ලබන සමූහයක්ව සිටින්නෙහුය' යැයි කීවේය.

48. එම නගරයේ මිනිසුන් නව දෙනෙකු සිටියහ. ඔවුන් පොළොවෙහි කලබල ඇති කරන්නන්ව සිටි අතර එහි ප්‍රගතිය ඇති කරන්නන්ව නොසිටියහ. 49. 'නිශ්චය වශයෙන්ම (සාලින් වන) ඔහුව හා ඔහුගේ නිවැසියන් රාත්‍රියෙහි විනාශ කර දමන්නෙමු යැයිද, (පසුව) ඔවුන් විනාශ කර දමන ලද තැනට අප කිසිවිටෙක පැමිණියේ නැත යැයිද, අප සත්‍යවන්නයන් යැයිද ඔවුන්ගේ රැකවලුන්ට අපි නිශ්චය වශයෙන්ම පවසමු' යැයි (එම කලහකාරීන්) ඔවුන් අතර අල්ලාහ් මත දිවුරා ගත්හ. 50. තවද ඔවුහු කුමන්ත්‍රණයක් කළෝය. අපිද කුමන්ත්‍රණ කළෙමු. (නමුත්) එය ඔවුහු දැන නොගත්හ. 51. එහෙයින් (මුහම්මද්!) ඔවුන්ගේ කුමන්ත්‍රණයේ අවසානය කෙසේ වීදැයි ඔබ බලන්න. නිශ්චය වශයෙන්ම ඔවුන්වද ඔවුන්ගේ සමූහයාවද අපි සමූල ඝාතණය කර දැමීමෙමු. 52. එහෙයින් ඔවුන් කරමින් සිටි අපරාධ හේතුවෙන් ඔවුන්ගේ එම නිවෙස් පදිංචියෙන් තොරව තිබෙන්නේය. දැන ගන්නා සමූහයාට මෙහි දත යුත්තක් ඇත. 53. (අපව) විශ්වාස කළ බියබැතිවුවන්ව අපිම රැක ගත්තෙමු.

54. (මුහම්මද්!) ලූන්වද (සිහිපත් කරන්න). ඔහු (සිය සමූහයා අමතා) 'ඔබ බලමින් සිටිනු ලබන විටම නිර්ලජ්ජී ක්‍රියාව කරන්නෙහුද?' යැයි කී විට, 55. 'නිශ්චය වශයෙන්ම ඔබ ස්ත්‍රීන් හැර පුරුෂයන්ට ආශා කරමින් (ඔවුන් කරා) එන්නෙහුද? ඔබ මුලුමනින්ම අනුවණ සමූහයක්ව

සිටින්නෙහුය' (යැයිද ඔහු කීවේය) 56. (එයට) 'ලුක්ගේ නිවැසියන්ව ඔබගේ ගමන් පිට කර දමන්න. නිශ්චය වශයෙන්ම ඔවුන් ඉතා පවිත්‍ර මිනිසුන්ය' (යැයි සරදමින්) කීම හැර අන් කිසිවක් ඔහුගේ සමූහයාගේ පිළිතුරව නොතිබුණේය. 57. එහෙයින් ඔහුගේ බිරිය හැර ඔහුව හා ඔහුගේ නිවැසියන්ව අපි රැක ගත්තෙමු. ඇයව නවතින්නන්ගෙන් කෙනෙකුට අපි තීරණය කළෙමු' 58. එහෙයින් ඔවුන් මත අපි (ගල්) වර්ෂාව පතිත කළෙමු. අනතුරු අඟවනු ලැබුවන්ගේ (එම ගල්) වර්ෂාව ඉතා නරකය. 59. (එහෙයින් මුහම්මද්!) 'සියලු ප්‍රභංසා අල්ලාහ්ටය. ඔහු තෝරා ගත් ගැත්තන් මත ශාන්තිය ඇති වේවා' යැයි පවසන්න. වඩාත් හොඳ වන්නේ අල්ලාහ්ද? නැතිනම් ඔවුන් (අල්ලාහ්ට) හවුල් කරන දේද?' (යැයිද අසන්න)

60. (නැත්නම් වඩාත් විශිෂ්ඨ) අහස් හා පොළොව මවා අහසේ සිට ඔබ වෙනුවෙන් ජලය පහළ කරන්නාද? එමගින් අප සශ්‍රීක උයන් ඇති කරන්නෙමු. (අප එසේ නොකළහොත්) එහි ගස් ඇති කිරීමට ඔබට නොහැකිය. එහෙයින් අල්ලාහ් සමග අන් දෙවියෙක් සිටියිද? නැත මොවුන් (මන:කල්පිතව අල්ලාහ්ට අනෙකක්) සම කරන සමූහයක්ව සිටින්නෝය.

61. (වඩාත් විශිෂ්ඨ ඔබගේ මන:කල්පිත දෙවිවරුන්ද නැත්නම්) පොළොව ස්ථිර කර එහි ගංගා ඇති කර එය වෙනුවෙන් බරැති කඳු ඇති කර සාගර දෙක අතර බාධකයක්ද ඇති කළ ඔහුද? එහෙයින් අල්ලාහ් සමග අන් දෙවියෙක් සිටියිද? නැත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් (මෙය ගැන) නොදනිති.

62. (වඩාත් විශිෂ්ඨ ඔබගේ මන:කල්පිත දෙවිවරුන්ද නැත්නම්) දෘඩ ගැහැටට පත් වූ මොහුව කැඳවූ විට ඔහුට පිළිතුරු දී තවද එම ගැහැට (ඔහුගෙන්) ඉවත් කර පොළොවෙහි ඔබව (සිය) නියෝජනයා බවට පත් කළ ඔහුද?

එහෙයින් අල්ලාහ් සමග අන් දෙවියෙක් සිටියිද? නැත ඔබ ඉතා මද වශයෙන්ම උපදෙස් ලබන්නෙහිය. 63. (වඩාත් විශිෂ්ඨ ඔබගේ මනාකල්පිත දෙවිවරුන්ද නැත්නම්) ගොඩබිමෙහි හා සාගරයෙහි ඇති අඳුරුවලදී ඔබට මග පෙන්වා (වර්ෂාව නම්) ඔහුගේ දායාදයට පෙර (සිසිල්) පවත ඔහුගේ සුඛාරංචියක් ලෙසින් එවන ඔහුද? එහෙයින් අල්ලාහ් සමග අන් දෙවියෙක් සිටියිද? මොවුන් සම කරන දෙයින් අල්ලාහ් ඉතා උසස්ය. 64. (වඩාත් විශිෂ්ඨ ඔබගේ මනාකල්පිත දෙවිවරුන්ද නැත්නම්) පුරාමිභයෙහි (කිසිදු නිදසුනක් නොමැතිව) මැවීම ආරම්භ කර පසුව එය මුදවන්නා හා අහසේ සිට හා පොළොවේ සිට ඔබට ආහාර සපයන ඔහුද? එහෙයින් අල්ලාහ් සමග අන් දෙවියෙක් සිටියිද? ඔබ සත්‍යවාදීහු නම් මේ සඳහා වන ඔබගේ සාධකය ගෙනෙන්න යැයි (මුහම්මද්!) පවසන්න.

65. 'අල්ලාහ් හැර අහස්හි හා පොළොවෙහි සිටින කිසිවෙකු වසන් වී තිබෙන දෙය නොදනිනි. තවද ඔවුන් කවදා නැගිටවනු ලබන්නෝද යන කරුණද ඔවුන්ට නොහැඟෙයි' යැයි (මුහම්මද්!) පවසන්න. 66. එළොව පිළිබඳ මොවුන්ගේ දැනුම (විඩාවට පත්ව) අවසන් වී ඇත. නැත. ඔවුහු ඒ පිළිබඳ ඉමහත් සැකයෙන්ම සිටිති. නැත මොවුහු එය පිළිබඳ අන්ධයන්ව සිටිති. 67. 'අප හා අපගේ පැරැණිතන් පස් බවට පත්වූ පසු (නැවත) නිශ්චය වශයෙන්ම (අපගේ සොහොන්වලින්) පිට කරනු ලබන්නන්ද?' යි ප්‍රතිකේෂ්ප කරන්නෝ (අවඥාවෙන්) පවසන්නෝය. 68. 'නිශ්චය වශයෙන්ම අපි හා අපගේ පැරැණිතන් මෙය මෙයට පෙරත් පොරොන්දු වනු ලැබුවෙමු. (නමුත් එවැන්නක් සිදු නොවීය) එහෙයින් මෙය පැරැණිතන්ගේ ගෙතු කථා මිස (අන් කිසිවක්) නොවේ' (යැයිද ඔවුහු පවසන්නෝය) 69. (මුහම්මද්! එයට ඔවුන් අමතා) 'පොළොවෙහි සංචාරය

කර වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වීදූයි බලන්න' යැයි ඔවුන්ට ඔබ පවසන්න.

70. තවද (මුහම්මද්!) ඔවුන් වෙනුවෙන් ඔබ ගෝකයටද පත් නොවන්න. ඔවුන් කරමින් සිටින කුමන්ත්‍රණය විෂයයෙහි ඔබ පීඩිතද නොවන්න. 71. තවද 'ඔබ සත්‍යවාදීහු නම් (හිංසනය පිළිබඳ) මෙම පොරොන්දුව කවදා එන්නේද'යි ඔවුහු අසන්නෝය. 72. (එයට) 'ඔබ ඉක්මන් වන එයින් ඇතැමක් (දැන්මම) ඔබ කරා එන්නට හැකිය' යැයි (මුහම්මද්!) ඔබ පවසන්න. 73. තවද ඔබගේ රබ් මිනිසුන් කෙරෙහි දයාව ඇත්තාය. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කෘතඥ නොවෙති. 74. තවද (මුහම්මද්!) ඔවුන්ගේ හදවත් වසන් කරන දෙයද ඔවුන් හෙළි කරන දෙයද ඔහු දන්නේය. 75. අහසෙහි හා පොළොවෙහි වසන් වී ඇති දෙයින් කිසිවක් පැහැදිලි පුස්තකයේ සටහන් වී මිස නැත.

76. නිශ්චය වශයෙන්ම මෙම කුර්ආනය ඉස්රායේල්ගේ දරුවෝ කුමකින් මතහේද ඇති කර සිටියෝද එයින් බොහෝමයක් පැහැදිලි කර දෙන්නේය. 77. තවද නිශ්චය වශයෙන්ම මෙය විශ්වාස කරන්නන්ට සෘජු මගක්වද දයාවක්වද තිබෙන්නේය. 78. නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් සිය විනිශ්චය මගින් ඔවුන් අතර තීරණ කරනු ඇත. ඔහුමය අභිබවන්නා. දන්නා. 79. එහෙයින් (මුහම්මද්!) අල්ලාහ් වෙතම පරිපූරණ විශ්වාසය තබන්න. නිශ්චය වශයෙන්ම ඔබ පැහැදිලි සත්‍යයෙහි සිටින්නෙහිය. 80. (මුහම්මද්!) මරණයට පත්වූවන් අසන්නන් කිරීමට ඔබට නොහැකිය. තවද බිහිරන් පිටුපාන්නන්ව ආපසු ගියහොත් (ඔබගේ) ඇමතීම (ඔවුන්ට) ශ්‍රවනය කරවීමටද ඔබට නොහැකිය. 81. අන්ධයන් ඔවුන්ගේ නොමගින් (ඔවුන්ව ඉවත් කර) සෘජු මග පෙන්වන්නෙකුවද ඔබ නැත. අපගේ වැකි මගින් විශ්වාස කරන්නන් හැර අන් කිසිවෙකුට එය ශ්‍රවනය

කරවීමට ඔබට නොහැකිය. ඔවුන් (මුළුමනින්ම යටහත් වූ) මුස්ලිම්වරුන්ය.

82. ඔවුනට එරෙහිව අපගේ අත ක්‍රියාත්මක වන කළ භූමියෙන් සතෙක් මතු වී අපගේ වැකි ප්‍රතික්ෂේප කළවුන් සමඟ ඔවුන්ගේ අවිශ්වාසය පිළිබඳව කථා කරයි. 83. සෑම සමූහයකින්ම අපගේ වැකි අසත්‍ය කරමින් සිටියවුන්ව එක් සේනාවක් ලෙසින් අප රැස් කරන දිනය (මුහම්මද්! ඔබ මෙතෙහි කරන්න). පසුව (ප්‍රශ්න ඇසීම පිණිස) ඔවුහු එහි සිටුවා තබනු ලබති. 84. අවසාන වශයෙන් ඔවුන් සියල්ලෝම (තම රබ් වෙත) පැමිණ අවසන් වූ පසු 'මාගේ වැකි පිළිබඳ ඔබට කිසිදු දැනුමක් නැති විටම ඔබ ඒවා අසත්‍ය කළෙහිද? නැත්නම් ඔබ කුමක් නම් කරමින් සිටියෙහිද?' යි (අල්ලාහ් වන) ඔහු අසනු ඇත. 85. තවද ඔවුන් අපරාධ කරමින් සිටි හේතුවෙන් ඔවුන් මත (හිංසනයේ) ප්‍රකාශය ඇති වූයේය. එනිසා ඔවුහු කථා නොකරන්නෝය. 86. නිශ්චය වශයෙන්ම රාත්‍රිය ඔවුන් සැනසීම ලබනු සඳහාද දවාල පැහැදිලිව අපිම ඇති කළෙමු යන කරුණ ඔවුහු නොබලන්නෝද? නිශ්චය වශයෙන්ම මෙහි විශ්වාස කරන සමූහයාට බොහෝ සාධක ඇත.

87. සූර් (නළාව) පිහිනු ලබන දිනයෙහි අල්ලාහ් සිතුවන් හැර අහසෙහි සිටින්නන් හා පොළොවෙහි සිටින්නන් තැති ගැනෙනු ඇත. ඔවුන් සියල්ලන්ම යටහත් වූවන් ලෙසින් ඔහු වෙත එනු ඇත. 88. තවද කඳුද ඒවා ඉතා ස්ථිර යැයි ඔබ සිතන්නෙහිය. (එනමුදු එදින) ඒවා වළාකුල් පාවෙන්නවාක් මෙන් පාවෙනු ඔබ දකිනු ඇත. (මෙය) සෑම දෙයක්ම (මවා) ස්ථිර ලෙසින් පිළිසකර කළ අල්ලාහ්ගේ ක්‍රියාවකි. ඔහු ඔබ කරමින් සිටින දෙය පිළිබඳ සංවේදියාය. 89. කවුරු එක් කුසලක් රැගෙන ආවෝද එයට වඩා උසස් දෙය ඔහුට ඇත.

(එසේ කරන) ඔවුන් එදින තැනීගැන්මෙන් අභය ලැබුවන්ය. 90. තවද කවුරු අකුසල රැගෙන ආවෝද ඔවුන්ව මුනින් අතට පෙරලා නිරයට තල්ලු කරනු ලැබේ. ‘ඔබ කරමින් සිටි දෙයට මිස (අන් දෙයකට) ඔබ කුලී දෙනු ලබන්නෙහිද?’ (යැයි ඔවුහු අසනුද ලබති).

91. (මක්කාව වන) සුවිශුද්ධ කළ මෙම නගරයෙහි රබ්ව නැමදීමටම මම අණ කරනු ලැබුවෙමි. තවද ඔහුටම සියලු දේ හිමිය. තවද මුස්ලිම්වරුන්ගෙන් (කෙනෙකු) වීමට මම අණ කරනු ලැබුවෙමි. 92. තවද කුර්ආනය පාරායණය කිරීමට (මම අණ කරනු ලැබුවෙමි) එහෙයින් කවුරුන් යහමග ලබන්නේද ඔහු යහ මග ලැබුවේ ඔහුටමය. තවද කවුරුන් නොමග යන්නේද (මුහම්මද්! ඔවුන්ට) ‘මා අවවාදකරන්නන්ගෙන් (කෙනෙකු) පමණි’ යැයි ඔබ පවසන්න. 93. තවද (මුහම්මද්!) ‘සියලු පැසසුම් අල්ලාහ්ටය. ඔහු ඔහුගේ සාධක ඔබට පෙන්වනු ඇත. එවිට ඔබ එය වටහා ගනු ඇත. තවද ඔබගේ රබ් ඔබ කරන්නා දේ ගැන අනවධානයෙන් සිටින්නෙකු නොවේ’ යැයි ඔබ පවසන්න.

28. අල් කසස් - ඉතිහාසය (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ

1. තාසීමි මීමි.
2. මෙය පැහැදිලි පුස්තකයේ වැකිය. 3. විශ්වාස කරන සමූහය සඳහා මුසාගේ සහ ෆිර්අවුන්ගේ පුවතෙන් ඔබට අප සත්‍ය මගින් පාරායණ කර පෙන්වන්නෙමු. 4. නිශ්චය වශයෙන්ම ෆිර්අවුන්

පොළොවෙහි උඩඟු වී එහි සිටින්නන්ව බොහෝ කොටස් බවට පත් කර ඔවුන්ගෙන් එක් කොටසක් දුබලයන් බවට පත්කර ඔවුන්ගේ පිරිමි දරුවන් කපා විනාශකර ඔවුන්ගේ ගැහැණු දරුවන් ජීවත් වන්නට අත් හැරියේය. නිශ්චය වශයෙන්ම ඔහු කලබල කරන්නන්ගෙන් (කෙනෙකුව) සිටියේය. 5. (එහෙයින් ඔහු මගින්) පොළොවෙහි දුබලයන් බවට පත් කරනු ලැබුවන්ට උදව් කරනු පිණිසද ඔවුන් නායකයන් බවට පත් කර ඔවුන්ව උරුමක්කාරයන් බවට පත් කරන්නට අපි සිතුවෙමු. 6. තවද ඔවුන්ව පොළොවෙහි හැකියා ඇත්තන් බවට පත් කිරීමට සහ ෆිර්අවුන් හාමාන් හා ඔවුන්ගේ සේනාවට ඔවුන්ගෙන් කුමක් ඔවුන් බිය වී සිටියෝද එය පෙන්වීමටද (අපි සිතුවෙමු).

7. තවද 'ඔබ ඔහුට කිරි පොවන්න. ඔහු විෂයයෙහි ඔබ බිය වූයෙහි නම් ඔහුව ඔබ ගඟෙහි දමන්න. ඔබ බිය නොවන්න. දුකටද පත් නොවන්න. නිශ්චය වශයෙන්ම අපි ඔහුව ඔබ වෙත නැවත හරවා දෙන්නන්වද ඔහුව දූතයන්ගෙන් කෙනෙකු බවට පත් කරන්නන් වෙමු' යැයි අපි මුසාගේ මවට (වහි මගින්) දන්වූයෙමු. 8. පසුව ෆිර්අවුන්ගේ බිරිය ඔවුන්ට ඔහු සතුරෙකුවද දුක ගෙනදෙන්නෙකු වීම පිණිස ඔහුව ගත්තේය. නිශ්චය වශයෙන්ම ෆිර්අවුන් හාමාන් හා ඔවුන්ගේ සේනාව වැරදි කළවුන්ව සිටියහ. 9. තවද '(මොහු) මාහට හා ඔබට දෑසේ සිසිලක්ය. එහෙයින් ඔහුව විනාශ නොකරන්න. මොහු අපට ප්‍රයෝජන වන්නටද නැත්නම් අප ඔහුව දරුවෙකු ලෙස ගන්නටද හැකිය' යැයි ෆිර්අවුන්ගේ බිරිය පැවසුවාය. තවද (මොහු මගින් පසුව ඔවුන්ට කුමක් වේද යන කරුණ) ඔවුන්ට නොදනුනි.

10. මුසාගේ මවගේ හදවත නිදහස් බවට පත් විය. ඇය විශ්වාස කළවුන්ගෙන් කෙනකු වීමට අප ඇයගේ සිත

පාලනය කර නොසිටියෙමු නම් ඇය මෙය හෙළිකරන්නට ඉදිරිපත් වන්නට තිබුණි. 11. ඇය ඔහුගේ සොහොයුරියට 'ඔහු පසුපස යන්න' යැයි පැවසුවාය. එහෙයින් ඇය ඔවුන්ට නොදනෙන අයුරින් ඇත සිට ඔහුව බැලුවාය. 12. පෙර කිරි පොවන්නියන් සෑම කෙනෙකුවම අප ඔහුට තහනම් කළෙමු. 'ඔබ වෙනුවෙන් ඔහුව බාර ගන්නෙකු වන එක් නිවැසියන් මා ඔබට දන්වන්නද? තවද ඔවුන් ඔහුට යහපත පතන්නන්ය' දැයි ඇසුවාය. 13. ඇයගේ දෑස සිසිල් වනු පිණිසද ඇය දුකට පත් නොවනු පිණිසද නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව ඇය දූත ගනු පිණිසද අපි ඔහුව ඔහුගේ මවට නැවත හරවා දුන්නෙමු. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් (මෙය) නොදන්නෝය. 14. තවද ඔහු කුරුණු විය ලබා පිරිපුන් බව ලැබූ විට ඔහුට ඥාණය හා දූනුම අපි දුන්නෙමු. යහපත කරන්නන්ට අප කුලිය දෙන්නේ මෙලෙසය.

15. මෙම නගරයෙහි එහි සිටින්නන් අනවධානයෙහි සිටින මොහොතෙහි ඔහු ඇතුල් විය. එවිට කලහ කරමින් සිටි දෙදෙනෙකුව ඔහු දුටුවේය. (කලහ කරමින් සිටි දෙදෙනාගෙන්) මොහු (මුසා වන) ඔහුගේ(ම) ගෝත්‍රයේ කෙනෙකු වූ අතර (අනෙක් පුද්ගලයා වන) ඔහු ඔහුගේ සතුරන්ගෙන් කෙනෙක්ය. එවිට ඔහුගේ ගෝත්‍රිකයා සතුරාට විරුද්ධව (මුසා වන) ඔහුගෙන් උදව් පැතුවේය. එවිට මුසා එක් පහරක් ගසා ඔහුගේ කාරිය අවසන් කළේය. (පසුව මුසා පසුතැවිලි වී) 'මෙය ඡයිතාන්ගේ ක්‍රියාවෙන් (එකක්)ය. නිශ්චය වශයෙන්ම ඔහු සතුරෙකුවද පැහැදිලි නොමග යවන්නෙකුවද සිටින්නේය' යැයි පැවසුවේය. 16. 'මාගේ රබ්! නිශ්චය වශයෙන්ම මම මටම අපරාධ කර ගත්තෙමි. මා සමා වනු මැන' යැයි පැවසුවේය. එවිට ඔහු ඔහුට සමා විය. නිශ්චය වශයෙන්ම ඔහුමය සමාවන්නා. පරම

දයාබරයා. 17. 'මාගේ රබ්! ඔබ මාහට කළ දායාදය නිසා වැරදි කරන්නන්ට උදව් කරන්නෙකු කිසිවිටෙක නොවන්නෙමි'

18. එයිනික්බිති (පසුදින) උදෑසන බිය වූවෙකුට සෝදිසියෙන් ගියේය. එවිට 'පෙරදින මොහුගෙන් උදව් පැතු පුද්ගලයා (නැවතත් උදව් පතා) ශබ්ද නගා මොහුට ඇමතු වේය. එවිට මූසා 'නිශ්චය වශයෙන්ම නුඹ පැහැදිලි කරදරකාරයෙක්ය' යැයි පැවසුවේය. 19. පසුව තමන් දෙදෙනාටම සතුරෙකුට සිටි පුද්ගලයා අල්ලා ගැනීම සඳහා (මූසා වන) ඔහු සිතූ විට (මූසාගේ ගෝත්‍රයට අයත් පුද්ගලයා මෙය වටහා ගෙන) 'මූසා! පෙර දින මිනිසෙකු විනාශ කළා මෙන් මාවද විනාශ කිරීමට ඔබ සිතන්නේද? පොළොවෙහි කලබල ඇති කරන්නෙකු වීම මිස (අන් කිසිවක්) නොපතන්නේය. තවද ඔබ ප්‍රතිසංස්කරණය කරන්නන්ගෙන් කෙනෙකු වන්නට ඔබ සිතන්නේ නැත' යැයි පැවසුවේය. 20. නගරයෙහි කෙලවරෙහි සිට එක් මිනිසෙකු වේගයෙන් පැමිණි 'මූසා! නිශ්චය වශයෙන්ම ප්‍රධානීන් පිරිසක් ඔබව සාතණය කිරීම ගැන සාකච්ඡා කරන්නෝය. එහෙයින් ඔබ (මෙම නගරයෙන්) පිටත්ව යන්න. නිශ්චය වශයෙන්ම මම ඔබට යහපත පතන්නන්ගෙන් (කෙනෙකු) වෙමි' යැයි පැවසුවේය. 21. එහෙයින් ඔහු එයින් බිය වූවෙකුට සෝදිසියෙන් පිට විය. 'මාගේ රබ්! අපරාධ කරන සමූහයන්ගෙන් මා රැක ගන්න' යැයි පැවසුවේය.

22. තවද ඔහු මද්දයන් නගරයට මුහුණ ලා යමින් සිටි විට 'මාගේ රබ් මාහට සාප්‍ර මග පෙන්වන්නට හැකිය' යැයි පැවසුවේය.

23. තවද ඔහු මද්දයන් නගරයෙහි ජලය(තිබෙන තැනක)ට පැමිණි විට එහි වැසියන්ගෙන් පිරිසක් (ඔවුන්ගේ සිවුපාවුන්ට) ජලය පොවමින් සිටිනු දුටුවේය. තවද ඔවුන් හැරෙන්නට තවත් ස්ත්‍රීන් දෙදෙනෙකු (ඔවුන්ගේ එළු රැල) වට කර (නවතා) සිටිනු

දුටුවේය. එවිට ‘ඔබ දෙදෙනාගේ කාරිය කුමක්ද?’ යැයි ඇසුවේය. එයට ‘මෙම එඬේරන් ඉවත් වන තෙක් අප ජලය පොවන්නේ නැත. අපගේ පියාද වයස්ගත වැඩිහිටියෙකි’ යැයි පැවසුවෝය.

24. එහෙයින් ඔහු ඔවුන් දෙදෙනා වෙනුවෙන් (ඔවුන්ගේ සිවුපාවුන්ට) ජලය පෙව්වේය. පසුව සෙවනට පැමිණ ‘මාගේ රබ්! නිශ්චය වශයෙන්ම මාහට ඔබ කුමන යහපතක් පහළ කර තිබේද එය කරා මම අවශ්‍යව ඇත්තෙමි’ යැයි පැවසුවේය.

25. (සුළු මොහොතකින්) ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු සබකෝලයෙන් යුතුව ඔහු වෙත ඇවිද පැමිණියාය. ‘ඔබ අප වෙනුවෙන් ජලය පෙවූ කුලිය ඔබට දීම සඳහා නිශ්චය වශයෙන්ම මාගේ පියා ඔබව කැඳවන්නේය’ යැයි පැවසුවාය. ඔහු ඔහු වෙත පැමිණි විට ඔහුට සිදුවූ දෙය කීවේය. ‘ඔබ බිය නොවන්න. ඔබ අපාරාධ කරන සමූහයෙන් රැකුණේය’ යැයි (කතූන්ගේ පියා වන) ඔහු පැවසුවේය.

26. එම දෙදෙනාගෙන් කෙනෙකු ‘මාගේ පියානෙනි! මොහුව ඔබ කුලියට තබා ගන්න. නිශ්චය වශයෙන්ම ඔබ කුලියට ගන්නන්ගෙන් ඉතා විශිෂ්ටයා ශක්තිවන්තයෙකු හා විශ්වාසවන්තයෙකු(විය යුතු)ය. 27. (එයට) ඔහු ‘ඔබ මාහට වසර අටක් (එඬේරෙකු ලෙස) සේවය කිරීම (යන ගිවිසුම) මත මාගේ මෙම ගැහැණු දරුවන් දෙදෙනාගෙන් කෙනෙකුව මා ඔබට සරණ පාවා දීමට නිශ්චය වශයෙන්ම මම පතන්නෙමි. ඔබ එය වසර දහයක්ව පරිපූර්ණ කළේ නම් එය ඔබගේ(කැමත්තෙන්)ය. මම ඔබ අපහසුවට පත් කිරීමට නොපතන්නෙමි. තවද ඔබ අල්ලාහ් සිතුවොත් මාව යහපත් අයගෙන් කෙනෙකුව ලබන්නෙහිය. 28. එයට (මූසා වන) ඔහු ‘මෙය මා හා ඔබ අතරය. කාල සීමාවන් දෙකින් කුමන එකක් මා පරිපූර්ණ කළා වුවද මට එරෙහිව විරෝධයක් නැත. අප පවසන දෙයට අල්ලාහ් භාරකරුවෙකි යැයි පැවසුවේය’

29. එහෙයින් මූසා (ඔහුගේ) කාල සීමාව පරිපූර්ණ කර සිය පවුල සමග (රාත්‍රියෙහි) ගමන් කර සිටි විට 'තුර්' (නම් කන්ද තිබෙන) පෙදෙසෙහි එක් ගින්නක් දුටුවේය. පසුව තම පවුලට 'ඔබ (මෙතැන) රැඳී සිටින්න. නිශ්චය වශයෙන්ම මා එක් ගින්නක් දකින්නෙමි. එයින් එක් තොරතුරක් හෝ ඔබ ගිනි තපිනු පිණිස ගිනි මැලයක් මා ඔබ වෙත රැගෙන එන්නට හැකිය' යැයි පැවසුවේය. 30. ඔහු එය වෙත පැමිණි විට ඉතාමත් භාග්‍යවන්ත පෙදෙසෙහි දකුණු පසින් දිය ඇල්ලේ එක් ගසකින් 'මූසා! විශ්වයේ රබ් අල්ලාහ් මා වෙමි' යැයි කැඳවනු ලැබුවේය. 31. එය හැර 'ඔබ ඔබගේ සැරයටිය (බිම) දමන්න' (යැයි ඔහුට පවසන ලදී) එවිට නිශ්චය වශයෙන්ම එය විශාල සර්පයෙක් ලෙසින් වේගයෙන් නලියනු දෑක ඔහු ආපසු නොබලන්නෙකුව පිටුපා හැරුනේය. 'ඔ මූසා! ඉදිරියට එන්න. බිය නොවන්න. නිශ්චය වශයෙන්ම ඔබ අහස ලැබුවන්ගෙන් කෙනෙකි' 32. 'ඔබගේ කබායේ සාක්කුව තුලට ඔබගේ අත ඔබ දමන්න. එවිට එය කිසිදු හානියක් නොමැතිව සුදෝ සුදු පැහැයෙන් පිටතට එනු ඇත. බියෙන් (මිඳෙන්නට) ඔබගේ බාහුව ඔබ(ගේ ඉන) කරා එක් කරන්න. ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත ඔබගේ රබ්ගෙන් වූ සාධකයන් දෙක මෙයයි. නිශ්චය වශයෙන්ම ඔවුහු පාප කරන සමූහයන් වූවෝය' (යැයි පවසනු ලැබුවේය) 33. 'මාගේ රබ්! නිශ්චය වශයෙන්ම ඔවුන්ගෙන් කෙනෙකුව මා විනාශ කළෙමි. එහෙයින් ඔවුන් මා මරා දමනු ඇත යැයි මම බිය වෙමි' යැයි පැවසුවේය. 34. 'මාගේ සොහොයුරු හාරූන් ඔහු මටත් වඩා කථාවෙන් ඉතා පැහැදිලිය. ඔහුව මා සමග මට උදව්වක්ව යවන්න. ඔහු මාව සත්‍ය කරනු ඇත. නිශ්චය වශයෙන්ම ඔවුන් මා අසත්‍ය කරනු ඇත යැයි මම බිය වෙමි' 35. එයට (අල්ලාහ් වන) ඔහු 'අපි ඔබගේ බාහුව ඔබගේ

සොහොයුරා මගින් ශක්තිමත් කර ඔබ දෙදෙනාට බලයක් අත් කරන්නෙමු. එහෙයින් ඔවුන් ඔබ වෙත පැමිණෙන්නේ නැත. අපගේ වැකි සමග (ඔබ යන්න). ඔබ දෙදෙනා සහ ඔබ දෙදෙනා පිළිපදින්නන් ජය ලබන්නන්ය.

36. එහෙයින් ඔවුන් වෙත මුසා අපගේ පැහැදිලි සාධක සමග පැමිණී විට ‘මෙය අපගේ පැරැණිතන්ගෙන් පවා අප අසා නොමැති ගොතනු ලැබූ හුනියමක් මිස අන් කිසිවක් නොවේ’ යැයි ඔවුහු පැවසූහ. 37. (එයට) මුසා ‘තමා වෙත සිට සෘජු මග රැගෙන ආවේ කවුද යන කරුණ හා අවසානයෙහි (ජයග්‍රහණයේ) නිවස හිමි වන්නේ කවුරුන්හටද යන කරුණ මාගේ රබී හොදින් දන්නාය. නිශ්චය වශයෙන්ම අපරාධ කරන්නෝ ජය නොලබති’ යැයි පැවසුවේය. 38. එයට ෆිර්අවුන් ‘ප්‍රධානියනි! මා හැර ඔබට අන් දෙවියෙකු සිටින බවක් මම නොදනිමි. එහෙයින් ඕ හාමාන්! මා වෙනුවෙන් මැටි පස මත ගිනි මොලවා (ඒවායින්) මා සඳහා මාලිගාවක් තනනු. (ඒ මත නැග) මුසාගේ දෙවියාව මා එබී බැලිය හැකිය. (නමුත්) නිශ්චය වශයෙන්ම ඔහු මුසාවාදීන්ගෙන් කෙනෙකු යැයිම මම සිතමි’ යැයි පැවසුවේය.

39. ඔහුද ඔහුගේ සේනාව අයුක්තිසහගත ලෙස පොළොවෙහි අහංකාරයෙන් සිටියහ. නිශ්චය වශයෙන්ම ඔවුහු අප වෙත හරවනු නොලබන්නෝ යැයි ඔවුන් සිතා ගත්තෝය. 40. එහෙයින් අපි ඔහුව හා ඔහුගේ සේනාව ඇල්ලුවෙමු. පසුව ඔවුන්ව මුහුදට විසි කළෙමු. (මුහුම්මද්!) අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වීදැයි ඔබ බලන්න. 41. තවද නිරය වෙත (අන් මිනිසුන්) කැඳවන ප්‍රධානීන් ලෙසින්ම අපි ඔවුන්ව කළෙමු. තවද කියාමත් දිනයෙහි ඔවුහු උදව් කරනු නොලබන්නෝය. 42. තවද මෙලොව (අපගේ) ශාපය ඔවුන් ලුහු බැන්දෙව්වෙමු.

තවද කියාමත් දිනයෙහි ඔවුන් නින්දිත වූවන් අතර වනු ඇත. 43. තවද (මෙලෙසින්) පෙර විසුවන් අප විනාශ කර දැමූ පසු නිශ්චය වශයෙන්ම (මිනිසුන් සත්‍යය) මෙනෙහි කරන්නන් වනු පිණිස අපි මූසාට එක් පුස්තකයක් දුන්නෙමු. (එය) මිනිසුන්ට හොඳ දැනමුතුකම් දෙන්නක්වද සෘජු මගක්වද දයාවක්වද එය තිබුණි.

44. (මුහම්මද්!) අප මූසාට ආඥාව දුන් විට ඔබ (තුර් කන්දේ) බස්නාහිර දිශාවේ සිටියේ නැත. ඔබ එය බලමින් සිටියවුන්ගෙන් (කෙනෙකුව) සිටියේද නැත. 45. එනමුත් (එයට පසුවද) පරම්පරා කිහිපයක් අපි ඇති කළෙමු. එහෙයින් ඔවුන්ගේ ආයු කාලය ඔවුන්ට අපි දීර්ඝ කළෙමු. තවද මද්‍යන් වැසියන්ට අපගේ වැකි පාරායණය කරමින් ඔවුන් සමග රැඳී සිටියෙකුවද ඔබ නොසිටියෙහිය. නමුත් (ඒ සැමට) දුකයන් යවන්නන් ලෙසින්ම අපි සිටියෙමු. 46. තවද (මූසාව) අප කැඳවූ විට තුර් (කන්ද) පෙදෙසේ ඔබ සිටියේද නැත. එසේ වුවද ඔබට පෙර අවවාද කරන්නෙකු නොපැමිණි (මෙම) සමූහයාට ඔබ අවවාද කරනු පිණිස ඔබගේ රබ්ගේ දයාවක් ලෙසින් (එවනු ලබන මෙම කුර්ආනයෙන්) ඔවුන් උපදෙස් ලැබිය හැකිය. 47. ඔවුන්ගේ අත් පෙරටු කළ (පාපතර) ක්‍රියා නිසා ඔවුන්ව යම් හිංසනයක් අල්ලා ගනු ඇතය යැයි (නිෂ්‍ර වී) නොමැති නම් (අප මෙසේ දුකයන් එවන්නේ නැත. එසේ අප නොකර තිබුනහොත්) එවිට ඔවුන් 'අපගේ රබ්! අප වෙත එක් දුකයෙකු එවන්නට තිබුණි නොවේද? ඔබගේ වැකි අනුගමනය කර විශ්වාස කරන්නන්ගෙන් අපිද වී ඇත්තෙමු' යැයි (නිදහසට කරුණු) පවසනු ඇත. 48. පසුව සත්‍යය අපෙන් ඔවුන් වෙත පැමිණි විට 'මූසාට දෙනු ලැබුවාක් මෙන් මොහුටද දෙන්නට තිබුණි නොවේද?' යැයි පැවසුවෝය. මෙයට පෙර මූසාට දෙනු ලැබුවද මොවුහු

ප්‍රතිකේෂ්ප නොකළෝද? (මොවුන් නම්) එකෙක් අනෙකා සනාථ කරන හුනියම්කරුවන් දෙදෙනෙකි' යැයි පවසන්නෝය. තවද 'අපි නිශ්චය වශයෙන්ම සෑම කෙනෙකුවම ප්‍රතිකේෂ්ප කරන්නන් වෙමු' යැයිද පවසන්නෝය.

49. 'ඔබ සත්‍යවාදීහු නම් මේ දෙකට වඩා සෘජු මග පෙන්වන (අන්) පුස්තකයක් අල්ලාහ් වෙතින් ඔබ ගෙන එන්න. මම එය අනුගමනය කරමි' යැයි (මුහම්මද්!) ඔබ පවසන්න. 50. පසුව ඔවුන් ඔබට පිළිතුරු නොදුන්නේ නම් ඔබ දූතගන්න ඔවුන් පිළිපදින්නේ ඔවුන්ගේ සිතැඟි පමණි. අල්ලාහ්ගෙන් යහමගක් නොමැතිව තමාගේ සිතැඟි පිළිපදින්නාට වඩා නොමග ගිය තැනැත්තා කවුරුන්ද? නිශ්චය වශයෙන්ම අල්ලාහ් අපරාධකාර සමූහයාට යහමග පෙන්වන්නේ නැත. 51. තවද ඔවුන් අවබෝධය ලබනු පිණිස අපගේ ප්‍රකාශයන් නිශ්චය වශයෙන්ම අපි ලඟා කළෙමු.

52. (කුර්ආනය වන) මෙයට පෙර කවුරුන්හට අප පුස්තකය දී තිබුනෙම්ද එවැන්නෝ මෙය විශ්වාස කරන්නෝය. 53. තවද ඔවුන්ට මෙය පාරායණය කරනු ලැබුනේ නම් 'අපි මෙය විශ්වාස කරන්නෙමු. නිශ්චය වශයෙන්ම මෙය අපගේ රබ්ගෙන් පැමිණි සත්‍යයි. නිශ්චය වශයෙන්ම අපි මෙයට පෙරද මුස්ලිම්වරුන් වශයෙන්ම සිටියෙමු' යැයි පවසන්නෝය. 54. මොවුන් ඉවසීමෙන් යුතුව සිටි නිසා ඔවුන්ගේ කුලිය දෙවතාවක් ඔවුන්ට දෙනු ලැබේ. තවද මොවුහු යහපත මගින් අයහපත වළක්වන්නෝය. තවද අප ඔවුන්ට දුන් දෙයින් ඔවුහු විසදුම් කරන්නෝය. 55. තවද ඔවුහු අනවශ්‍ය දෙය ඇසුරෙන් නම් ඔවුන් එය නොසලකා හැර 'අපගේ ක්‍රියා අපටය. ඔබගේ ක්‍රියා ඔබටය. ඔබට ශාන්තිය ඇති වේවා. අනුවණයන්ව අපි ප්‍රිය නොකරන්නෙමු' යැයි පවසන්නෝය. 56. (මුහම්මද්!) නිශ්චය

වශයෙන්ම ඔබ කැමති තැනැත්තාට යහ මග පෙන්වීමට ඔබට නොහැකිය. නමුත් අල්ලාහ් කවුරුන්ව පතන්නේද ඔහුටම යහ මග පෙන්වයි. තවද යහමග ලබන්නන් ගැන ඔහු ඉතා දන්නාය.

57. තවද ඔවුහු ‘ඔබ සමග මෙම යහමග අප පිළිපැද්දේ නම් අපි අපගේ නගරයෙන් ඩැහැගනු ලබන්නෙමු’ යැයි පවසන්නෝය. අපගෙන් ආහාර වශයෙන් සෑම දෙයකින්ම පළකුරු එහි ගෙන එනු ලබන අභය දෙනු ලැබූ ගෞරවනීය ස්ථානයක් අපි ඔවුන්ට පහසු කර නුදුන්නෙමුද? නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් (මෙය ගැන) නොදනිති.

58. තවද සිය දිවියේ සුඛ විහරණය නිසා අකෘතඥවු(වන් සිටි) නගර බොහෝමයක් අපි විනාශ කර ඇත්තෙමු. එය ඔවුන්ගේ වාසස්ථානය ඔවුන්ට පසුව මද වේලාවකට මිස වාසය කරනු නොලැබූවේය. පසුව අපි (එහි) උරුමකරුන් වූයෙමු. 59. තවද (මුහම්මද්!) එහි අගනුවරවලට අපගේ වැකි පාරායණය කර පෙන්වන එක් දූතයන් යවන තෙක් ඔබගේ රබ් (කිසිදු) නගරයක් විනාශ කරන්නෙකුව නැත. තවද (යම්) නගරයක වැසියන් ඔවුන් අපරාධකරන්නන්ව සිටි විට මිස අප විනාශ කරන්නන්වද සිට නොමැත.

60. (මුහම්මද්!) කුමකින් ඔබ දෙනු ලැබ ඇත්තේද එය මෙලෝ දිවියේ සුඛවිහරණය හා එහි (හුදු) අලංකාරය වේ. තවද අල්ලාහ් වෙත කුමක් තිබේද එය ඉතා විශිෂ්ටය. සදාකාලිකය. (මෙය) ඔබ වටහා නොගන්නෙහිද? (ඔබ පවසන්න) 61. කවුරුන්ට අප අලංකාර පොරොන්දුව ගිවිස ඔහු එය ලබා ගන්නෙකුවද සිටින්නේද ඔහු කවුරුන්ට අප මෙලොව සැපය (පමණක්) ලබා දී පසුව ඔහු කියාමත් දිනයෙහි (ප්‍රශ්න කිරීම සඳහා) පෙළඟ ස්වනු ලබන්නේද ඔහු මෙන් වේද?

62. තවද (අල්ලාහ්) වන ඔහු ඔවුන්ව කැඳවන දිනයෙහි

‘ඔබ සිතමින් සිටි මාගේ එවන් හවුල්කරුවන් කොහිදැයි?’ යැයි අසනු ඇත. 63. කවුරුන්හට (දඬුවමේ) පොරොන්දුව ස්ථිර වූයේද ඔවුන් ‘අපගේ රබ්! අප නොමග යැවුවන් මොවුන්ය. අප නොමග ගියාක් මෙන් මොවුන්වද අපි නොමග යැව්වෙමු. අපි (දැන් ඔවුන්ගෙන්) ඉවත් වී ඔබ වෙත පැමිණෙන්නෙමු. ඔවුන් නමදිමින් සිටියවුන් අප නොවේ’ යැයි පවසන්නේය.

64. තවද ඔවුහු ‘ඔබගේ හවුල්කරුවන්ව ඔබ කැඳවන්න’ යැයි පවසනු ලබති. එවිට ඔවුන් ඔවුන්ව කැඳවනු ඇත. (එනමුත්) ඔවුහු ඔවුන්ට පිළිතුරු නොදෙති. ඔවුන් (සියල්ලන්ම) දඬුවම දකිනු ඇත. ඔවුන් යහමග ලැබුවන්ව සිටියේ නම් (මෙයින් ගැලවෙන්නට තිබුනි) 65. (තවද ප්‍රශ්න ඇසීම සඳහා) ඔවුන්ව (අල්ලාහ් වන) ඔහු කැඳවන දිනයෙහි ‘(ඔබ වෙත පැමිණි) අපගේ දූතයන්ට ඔබ කුමක් පිළිතුරු ලෙසින් කීවෙහිද?’ යැයි අසනු ඇත. 66. එදින සියලුම පුවත් ඔවුන්ගෙන් වසන් වනු ඇත. කිසිම දෙයක් ගැන ඔවුනොවුන් අසා නොගනිති. 67. එහෙයින් කවුරුන් පසුතැවිලි වී විශ්වාස කර යහකියා කරන්නේද ඔහු ජය ලැබුවන් අතර විය හැකිය.

68. තවද ඔබගේ රබ් ඔහු සිතන දේ මවා (එයින්) තෝරා ගන්නේය. තෝරා ගැනීම ඔවුන්ට හිමි වූයේ නැත. අල්ලාහ් ඉතා සුවිශුද්ධය ඔවුන් සම කරන දෙයින් ඔහු උසස් විය. 69. ඔබගේ රබ් ඔවුන්ගේ සිත් වසන් කරන දෙයද ඔවුන් හෙළි කරන දෙයද දන්නේය. 70. තවද ඔහුමය අල්ලාහ්. ඔහු හැර නැමදීමට සුදුස්සෙක් නොමැත. මෙලොවෙහි හා එලොවෙහි ප්‍රශංසා ඔහුටමය. ආධිපත්‍යයද ඔහුටමය. තවද ඔබ ඔහු වෙතම හරවනු ලබන්නේය.

71. (මුහම්මද්!) ‘කියාමත් දිනය තෙක් අල්ලාහ් ඔබ මත රාත්‍රිය නිරන්තර කළේ නම් (දවාලේ) ආලෝකය ගෙන දිය

හැකි දෙවියා අල්ලාහ් හැර කවුරුන්ද යන්න ඔබ බලන්නේහිද? මෙයට ඔබ සවන් නොදෙන්නේහිද? යැයි පවසන්න.

72. (මුහම්මද්!) කියාමත් දිනය තෙක් අල්ලාහ් ඔබ මත දවාල නිරන්තර කළේ නම් ඔබ විඩා සංසිඳුවන රාත්‍රිය ගෙන දිය හැකි දෙවියා අල්ලාහ් හැර කවුරුන්ද යන්න ඔබ බලන්නේහිද? මෙය ඔබ නොබලන්නේහිද? යැයි පවසන්න. 73. තවද ඔහුගේ දයාව මගින් ඔබ විඩා සංසිඳුවා ගැනීම සඳහා සහ ඔහුගේ දායාදයෙන් ඔබ සොයා ගැනීම පිණිස රාත්‍රිය හා දහවල ඔහු ඇති කළේය. තවද ඔබ කාතඥ වීම පිණිස (ඔහු මෙසේ කළේය)

74. (අල්ලාහ් වන) ඔහු ඔවුන්ව (ප්‍රශ්න කිරීම සඳහා) කැඳවන දිනයෙහි 'මාගේ හවුල්කරුවන් යැයි ඔබ සිතමින් සිටි එවන් මාගේ හවුල්කරුවන් කොහිද?'යි ඔහු අසනු ඇත. 75. තවද සෑම සමූහයකින්ම සාක්ෂි දරන්නන්ව අපි වෙන් වෙන්වම ගෙන ඔබගේ සාධක ගෙනෙන්න යැයි පවසන්නෙමු. එවිට ඔවුන් නිශ්චය වශයෙන්ම සත්‍යය අල්ලාහ්ටමය යැයි දැන ගනු ඇත. තවද ඔවුන් ගොතමින් සිටි දේ ඔවුන්ගෙන් ඇත් වී යනු ඇත.

76. නිශ්චය වශයෙන්ම කාරුන් මුසාගේ සමූහයෙන් කෙනෙකුට සිටියේය. ඔහු ඔවුන්ට හිරිහැර කළේය. එහි යතුරු (පමණක්) බලවත් කණ්ඩායමකට (පවා උසුලන්නට) අසීරු වන තරමට ඔහුට බොහෝ වස්තූන් අපි දුන්නෙමු. එවිට ඔහුගේ සමූහයා ඔහුට 'ඔබ උඩඟු නොවන්න. උඩඟු වන්නන්ව නිශ්චය වශයෙන්ම අල්ලාහ් ප්‍රිය නොකරයි' යැයි පැවසුවෝය. 77. තවද 'ඔබට අල්ලාහ් දී ඇති දෙයින් එලොව නිවස සොයා ගන්න. තවද මෙලොව ඔබේ කොටසද අමතක නොකරන්න. ඔබට අල්ලාහ් උපකාර කළා මෙන් ඔබද උපකාර කරන්න. තවද පොළොවෙහි කලබල (ඇති කිරීමට මං) නොසොයන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් කලබල කරන්නන්ව ප්‍රිය නොකරයි.

78. (එයට) ඔහු 'මා මේවා දෙනු ලැබුවේ මා ළඟ ඇති මාගේ දැනුම මගින්ය' යැයි ඔහු කීවේය. මොහුට පෙර සිටි සමූහයන්ගෙන් මොහුටත් වඩා ඉතා බලසම්පන්න හා මොහුටත් වඩා වැඩි ධනය තිබුණු බොහෝ සමූහයන්ව අල්ලාහ් නිශ්චය වශයෙන්ම විනාශ කළේ යැයි මොහු නොදන්නේද? වරදකරුවන් ඔවුන් කළ පාපය ගැන (අල්ලාහ් මනාව දන්නා හෙයින්) එය පිළිබඳ ඔවුහු අසනු නොලබති.

79. පසුව ඔහු ඔහුගේ අලංකාරය සමග ඔහුගේ සමූහයා ඉදිරියට පැමිණියේය. (එහි සිටි) මෙලොව ජීවිතය ප්‍රිය කරන්නෝ 'කාරුන්ට දෙනු ලැබුවාක් මෙන් අපටත් වස්තුව තිබෙන්නට තිබුණි නොවේද? නිශ්චය වශයෙන්ම ඔහු විශිෂ්ඨ භාග්‍යවන්තයෙකි' යැයි පැවසුවෝය. 80. (ඔවුන්ගෙන්) දැනුම දෙනු ලැබුවන් 'ඔබලාට විනාශයයි. විශ්වාස කර යහකියා කරන්නන්ට අල්ලාහ්ගේ කුලියම ඉතා උසස්ය. තවද එය ඉවසිලිවන්තයන්ට හැර අන් කිසිවෙක් ලබා නොගනිති.

81. පසුව ඔහුවද ඔහුගේ මාළිගාවද පොළොව තුලට ගිල්වූයෙමු. ඔහුට උදව් කරන්නට අල්ලාහ් හැරෙන්නට කිසි පිරිසක් ඔහුට නොසියේය. තවද ඔහුද උදව් ලබන්නෙක්ව සිටියේ නැත. 82. පෙර දින ඔහුගේ තනතුර ආශා කළවුන් 'අහෝ විනාශයයි! නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගෙන් ඔහු ප්‍රිය කරනවුන්ට සම්පත් අධික වශයෙන් දෙන්නේය. සීමිතවද දෙන්නේය. අල්ලාහ් අප මත උදව් කර නොතිබුනේ නම් නිශ්චය වශයෙන්ම අපවද ගිල්වනු ඇත. අහෝ විනාශයයි! ප්‍රතිකෂේප කළවුන් ජය නොලබන්නෝය' යැයි පවසමින් උදය වරුව ලැබුවෝය.

83. එලොව නිවස අපි පොළොවෙහි උඩඟුව හා කලබලය නොපතන්නටම (හිමි) කරන්නෙමු. යහපත් අවසානය

බියබැකියන්ටමය. 84. කවුරුන් යහපතක් ගෙන එන්නේද ඔහුට එයටත් වඩා උසස් දෙය ඇත. තවද අකුසල ගෙන එනවුන්ට ඔවුන් කුමක් කරමින් සිටියෝද එයට වඩා කුලිය දෙනු නොලැබේ.

85. (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම ඔබට මෙම කුර්ආනය නියම කළාවූ ඔහු ඔබව ආපසු හැරෙන ස්ථානයට නැවත ලඟ කරවනු ඇත. (මුහම්මද්!) 'මාගේ රබ් කවුරුන් යහමගින් පැමිණියේද තවද කවුරුන් පැහැදිලි නොමගෙහි සිටින්නේද යන්න ඉතා දන්නාය' යැයි පවසන්න. 86. තවද ඔබට මෙම පුස්තකය දෙනු ලැබේ යැයි බලාපොරොත්තුවී නොසිටියෙහිය. එනමුත් මෙය ඔබගේ රබ්ගෙන් වූ දයාවකි. එහෙයින් ඔබ ප්‍රතිකෂේප කරන්නන්ට උදව් කරන්නෙකු කිසිසේත් නොවන්න. 87. තවද අල්ලාන්ගේ වැකි ඔබට පහළ කරනු ලැබීමෙන් පසුව නිශ්චය වශයෙන්ම ඔවුන් ඔබව එයින් නොවළක්වත්වා. තවද ඔබ ඔබගේ රබ් කරා (ඔවුන්) කැඳවන්න. තවද (අල්ලාන්ට) සම කරන්නන්ගෙන් කෙනෙකු ඔබ කිසිසේත් නොවන්න. 88. තවද (මුහම්මද්!) අල්ලාන් සමග අන් දෙවියෙකු නොකැඳවන්න. නැමදීමට සුදුස්සා ඔහු හැර අන් කිසිවෙකු නැත. ඔහුගේ මුහුණ හැර අන් සැමදෙය විනාශ වන්නේමය. විනිශ්චය ඔහුටමය. තවද ඔබ ඔහු වෙතම හරවනු ලබන්නෙහුය.

29. අන්කඩුත් - මකුළුවා (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අලිෆ් ලාම් මීම්

2. 'අප විශ්වාස කළෙමු' යැයි කීමෙන් පමණක් මිනිස්සු අත් හරිනු ලබති යැයිද ඔවුහු පරීක්ෂණයට ලක් කරනු නොලබති යැයිද ඔවුහු සිතුවෝද? 3. තවද ඔවුන්ට පෙර සිටියවුන්වද අපි පරීක්ෂා කර ඇත්තෙමු. එහෙයින් කවුරුත් සත්‍යය පැවසුවේද යන්න අල්ලාහ් දැන ගන්නේය. තවද මුසාවාදීන්වද ඔහු දැන ගන්නේය.

4. නැත්නම් දුෂ්ඨ ක්‍රියා කරන්නෝ අප වෙතින් තමන් ගැලවුනේ යැයි සිතා සිටින්නෝද? ඔවුන්ගේ තීරණය ඉතා නරක එකකි.

5. කවුරුත් අල්ලාහ්ව හමුවීම බලාපොරොත්තු වන්නේද නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගේ කාලසීමාව පැමිණෙන්නනක්මය. තවද ඔහු සවන් දෙන්නාය. දන්නාය. 6. තවද කවුරුත් වැයම් කරන්නේද ඔහු වැයම් කරන්නේ ඔහු වෙනුවෙන්මය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ලෝ වැසියන්ගෙන් ආධිනියාය. 7. තවද කවුරුත් විශ්වාස කර යහක්‍රියා කරන්නේද ඔවුන්ගේ අයහපත ඔවුන්ගෙන් අපි නැති කරන්නෙමු. තවද ඔවුන් කරමින් සිටි දෙයින් ඉතා අලංකාර(දෙ)ය ඔවුන්ට කුලී ලෙසින් දෙන්නෙමු.

8. තවද මිනිසාට ඔහුගේ දෙමව්පියන් සමග විනීත ලෙසින් කටයුතු කරන්නට අප උපදෙස් කළෙමු. තවද ඔබට කුමක් ගැන දනුමක් නැත්තේද එය මා හට සම කිරීමට ඔවුන් දෙදෙනා ඔබව බල කළේ නම් එවිට ඔවුන්ට ඔබ අවනත නොවන්න. ඔබගේ නැවත හැරීම මා වෙතමය. එවිට ඔබ කුමක් කරමින් සිටියේද එය මම ඔබට දන්වන්නෙමි. 9. තවද කවුරුත් විශ්වාස කර යහක්‍රියා කරන්නේද ඔවුන්ව අපි නිශ්චය වශයෙන්ම සිල්වතුන් සමග එක් කරන්නෙමු.

10. තවද මිනිසුන් අතරින් 'අපි අල්ලාහ්ව විශ්වාස කළෙමු' යැයි පවසන ඇතැම්හු සිටිති. පසුව ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ හිංසා කරනු ලැබුවේ නම් මිනිසුන්ගෙන් ඇති වූ හිංසාව

අල්ලාන්ගේ දඬුවම මෙන් කර(ඔබගෙන් ඉවත් ව)න්නෝය. තවද ඔබගේ රබ්ගෙන් එක් උදව්වක් පැමිණි විට 'නිශ්චය වශයෙන්ම අපි ඔබ සමගම සිටියෙමු' යැයි පවසන්නෝය. තවද අල්ලාන් ලෝවැසියන්ගේ සිත්හි තිබෙන දෙය ඉතා දන්නා නොවේද? 11. (එහෙයින්) විශ්වාස කර සිටින්නන්ව අල්ලාන් දන්නෝය. වංචනිකයන්වද නිශ්චය වශයෙන්ම ඔහු දන්නෝය.

12. ප්‍රතිකේෂ කරන්නන් විශ්වාස කළවුනට 'ඔබ අපගේ මාර්ගය අනුගමනය කරන්න. අපි ඔබගේ වරද උසුලන්නෙමු' යැයි පවසන්නෝය. එනමුත් ඔවුන්ගේ වරදින් කිසිවක් ඔවුහු උසුලන්නන් නොවෙති. නිශ්චය වශයෙන්ම ඔවුන් මුසාවාදීන්ය.

13. තවද ඔවුහු ඔවුන්ගේ බරද ඔවුන්ගේ බර සමග තවත් බරක්ද උසුලන්නෝමය. තවද කියාමක් දිනයෙහි ඔවුහු කුමක් ගොතමින් සිටියෝද ඒ ගැන අසනු ලබන්නෝමය.

14. තවද නූත්ව ඔහුගේ සමූහයා වෙත අපි යැව්වෙමු. පසුව ඔහු ඔවුන් අතර වසර දහසෙන් පනහක් හැර රැඳී සිටියේය. පසුව ඔවුන් අපරාධකරුවන්ව සිටියදී ඔවුන්ව ජලගැල්ම අල්ලා ගත්තේය. 15. පසුව ඔහුවද (ඔහු සමග සිටි) නොකාවේ සගයන්වද අපි ආරක්‍ෂා කර එය ලෝවැසියන්ට එය එක් සාධකයක් කළෙමු.

16. තවද ඉබ්‍රාහිම්වද (අපි යැව්වෙමු). ඔහු සිය සමූහයාට 'අල්ලාන්ව ඔබ නමදින්න. තවද ඔහුට බියබැති වන්න. ඔබ දනගන්නන්ව සිටින්නේ නම් මෙයම ඔබට ඉතා යහපත්ය' යැයි පැවසුවේය. 17. 'ඔබ අල්ලාන් හැරෙන්නට නමදින්නේ පිළිමයන්මය. ඔබ (ඒවා) අසත්‍ය ලෙසින් (ඔබගේ අත්වලින්ම) සැදුවෝය. නිශ්චය වශයෙන්ම අල්ලාන් හැරෙන්නට ඔබ කවුරුන්ව නමදින්නේද ඔවුන් ඔබට කිසිදු අවශ්‍යතාවයන් සැපිරීමට හැකියාව නොමැත්තන්ය. එහෙයින් අල්ලාන්ගෙන්

අවශ්‍යතාවය සොයා ඔහුවම නමදින්න. තවද ඔහුට කෘතඥ වන්න. ඔහු වෙතමය ඔබ නැවත හරවනු ලබන්නේ. 18. 'තවද ඔබ මා අසත්‍ය කළහොත් (එයින් මට කිසිදු හානියක් නැත. ඇයිද යත්) ඔබට පෙරද බොහෝ සමූහයෝ (දූතයෝ) අසත්‍ය කර ඇත්තාහ. තවද දූතයා මත සැල කිරීම හැර (අන් කිසි වගකීමක්) නැත.

19. 'අල්ලාහ් කෙසේ මැවිල්ල ප්‍රාරම්භයෙහි අරඹන්නේද පසුව එය නැවත මුදා ගන්නේද යන්න ඔවුහු නොදුටුවෝද? නිශ්චය වශයෙන්ම මෙය අල්ලාහ්ට ඉතා පහසුය. 20. (මුහම්මද්!) 'පොළොවෙහි ඔබ ඇවිද ඔහු කෙසේ මැවිලි ආරම්භ කර පසුව (එතුලින්) කෙසේ තවත් උත්පාදනයක් අල්ලාහ් ඇති කරන්නේ දැයි ඔබ බලන්න' යැයි ඔබ පවසන්න. : අල්ලාහ් සෑම දෙය මතම බලය ඇත්තාය. 21. ඔහු සිතන්නන්ට දඬුවම් කර ඔහු සිතන්නන්ට දයාව දක්වන්නේය. තවද ඔහු වෙතම ඔබ හරවනු ලබන්නෙහිය. 22. පොළොවෙහි හෝ අහසෙහි ඔබ ඔහුව නොහැකියාවට පත් කරන්නන් නොවේ. තවද අල්ලාහ් හැර ඔබට අන් කිසිදු ආරක්‍ෂකයෙකු හෝ උදව් කරන්නෙකු නොමැත. 23. තවද කවුරුන් අල්ලාහ්ගේ වැකිද ඔහුව හමුවීමද ප්‍රතික්‍ෂේප කරන්නේද ඔවුන්මය මාගේ දයාවෙන් බලාපොරොත්තු සුන් වූයේ. තවද ඔවුන්ටමය වේදනාකාරී හිංසනයක් ඇත්තේ.

24. '(ඉබ්‍රාහිම් වන) ඔහුව මරා දමන්න. නැතිනම් ගිනි තබන්න' යැයි පැවසීම හැර (අන් කිසිවක්) ඔවුන්ගේ පිළිතුරව නොතිබුනි. එහෙයින් අල්ලාහ් ඔහුව ගින්නෙන් රැක ගත්තේය. නිශ්චය වශයෙන්ම මෙහි විශ්වාස කරන සමූහයාට සාධක ඇත. 25. තවද 'ඔබ අල්ලාහ් හැර (මෙම) පිළිම (දෙවියන් ලෙස) ගත්තේ මෙලොව ජීවිතයෙහි ඔබ අතර ඇති ආශාව නිසාමය. පසුව කියාමත් දිනයෙහි ඔබගෙන් ඇතැමෙකු තවත්

ඇතැමෙකු ව ප්‍රතිකේෂ්ප කර තවද ඔබගෙන් ඇතැමෙක් තවත් ඇතැමෙකුට ශාප කරනු ඇත. ඔබගේ රැඳුම්පළ නිරයයි. තවද ඔබට උදව්කරන්නන්ද නැත' යැයි ඔහු පැවසුවේය. 26. ලුත් (පමණක්) ඔහු වීශ්වාස කළේය. 'නිශ්චය වශයෙන්ම මම (මෙම නගරයෙන් පිටවී) මාගේ රබ් වෙත සංක්‍රමණය කරන්නෙකු වෙමි. නිශ්චය වශයෙන්ම ඔහුමය අතිබවන්නා. ශෝණාන්විතයා' යැයි (ඉබ්රාහිම්) පැවසුවේය. 27. තවද ඔහුට ඉස්හාක්ව හා ය:කුබ්ව (දරුවෙකු) ලෙසින් දුන්නෙමු. තවද ඔහුගේ පරපුරෙහි දූත මෙහෙයද ප්‍රස්තකයන්ද ඇති කළෙමු. ඔහුගේ කුලිය ඔහුට අපි මෙලොවදීද දුන්නෙමු. තවද නිශ්චය වශයෙන්ම ඔහු එලොවෙහිද සිල්වකුන් අතර වනු ඇත.

28. තවද ලුත්වද (අපි එව්වෙමු) 'නිර්ලජ්ජී දෙය ඔබ කරන්නෙහිය. ලොව කිසිවෙකු එමගින් ඔබට වඩා ඉස්සර වූයේ නැත' යැයි ඔහු තම සමූහයාට කී සැටි (මුහම්මද්! ඔබ මෙතෙහි කරන්න) 29. 'ඔබ (ස්ත්‍රීන් වෙනුවට) පුරුෂයන් වෙත (ආශාව සංසිදුවා ගන්නට) පැමිණෙන්නේද? (මේ සඳහා නගරය හරහා යන මගීන්වද) ඔබ මග හරස් කරන්නෙහිය. ඔබගේ සභාවලද පිළිකුල් සහගත මෙ(ම කාරි)ය කරන්නෙහිය. (යැයි ඔහු පැවසුවේය. එසේ වුවද) එයට 'ඔබ සත්‍යවාදීන්ගෙන් (කෙනෙකු) නම් අල්ලාහ්ගේ හිංසනය අප වෙත ගෙන එනු' යනුවෙන් කීම මිස ඔහුගේ සමූහයාගේ පිළිකුර අනෙකක්ව නොතිබුණි. 30. (එයට) ඔහු 'මාගේ රබ්! කලබල ඇති කරන සමූහයාට එරෙහිව ඔබ මට උදව් කරන්න' යැයි පැවසුවේය.

31. තවද අපගේ (සුර) දූතයන් ඉබ්රාහිම් වෙත සුබාරංචිය ගෙන ආ සමයෙහි 'මෙම නගරයේ වැසියන් නිශ්චය වශයෙන්ම විනාශ කරන්නන්ව අපි සිටින්නෙමු. නිශ්චය වශයෙන්ම මෙම නගරයේ වැසියෝ අපරාධකරුවන්ව සිටින්නෝය' යැයි

පැවසුවෝය. 32. (එයට) ඔහු 'නිශ්චය වශයෙන්ම ලුත් එහි සිටින්නේය' යැයි පැවසුවේය. (එයට) ඔවුන් 'එහි කවුරුන් සිටින්නෙදැයි අපි හොඳින් දන්නන් වෙමු. ඔහුගේ බිරිය හැර ඔහුව හා ඔහුගේ පවුලේ අය නිශ්චය වශයෙන්ම අපි බේරා ගන්නෙමු. ඇය (විනාශය තීඤ්ඤ වූ) නවතින්නන්ගෙන් කෙනෙකු වූවාය' යැයි පැවසුවෝය. 33. තවද අපගේ (එම සුර) දූතයන් ලුත් වෙත පැමිණි විට (සිය සමූහයාගෙන් මොවුන්ව කෙසේ ආරක්‍ෂා කරන්නේද යන) සංකාපයට පත් විය. තවද සිතෙහි පීඩනය ඇති කරනු ලැබුවේය. (එයට) ඔවුන් 'ඔබ බිය නොවන්න. දුක්ද නොවන්න. නිශ්චය වශයෙන්ම අපි මෙම නගරය විනාශ කර ඔබගේ බිරිය හැර ඔබ හා ඔබගේ පවුලේ අයව රැකගන්නන්ව සිටිමු. ඇය (විනාශය තීඤ්ඤ වූ) නවතින්නන්ගෙන් කෙනෙකු වූවාය' යැයි පැවසුවේය. 34. 'නිශ්චය වශයෙන්ම මොවුන් පව් කරමින් සිටි නිසා මෙම නගරයේ වැසියන් මත අහසින් හිංසනයක් පහළ කරන්නන්ව අපි සිටින්නෙමු' (යැයිද ඔවුහු පැහැදිලි කළෝය) 35. (පසුව ඔවුහු එම නගරය විනාශ කළෝය) නිශ්චය වශයෙන්ම නුවණැති සමූහයාට මෙහි අපි පැහැදිලි සාධකයක් ඉතිරි කළෙමු.

36. තවද මද්දයන් වැසියන් වෙත ඔවුන්ගේ සොහොයුරු ෂුඅයිබ්ව (අපි එව්වෙමු) 'මාගේ සමූහයෙනි! ඔබ අල්ලාහ්ව නමදින්න. එලොව දිනයද විශ්වාස කරන්න. පොළොවෙහි කලබල කරන්නන් ලෙසින් සැරිනොසරන්න' යැයි (ඔහු) පැවසුවේය. 37. පසුව ඔවුන් ඔහුව අසත්‍ය කළෝය. එහෙයින් භූමි කම්පාව ඔවුන් අල්ලා ගත්තේය. එහෙයින් සිය නිවෙස්වල මුණින් අතට වැටී සිටියවුන් ලෙසින් ඔවුහු උදය ලබා ගත්තෝය.

38. තවද ආද්ව හා සමුද්ව (මෙලෙසින්ම අපි විනාශ කර දැමීමෙමු) ඔවුන් වාසය කළ (තැන්වල) නටබුන්වලින් (මෙය)

ඔබට පැහැදිලිව සනාථ වී ඇත. ඔවුන්ගේ ක්‍රියා ෂයිකාන් ඔවුන්ට අලංකාර කර පෙන්වූයේය. එහෙයින් ඔවුන් නුවණැත්තවත් සිටියද (සෘජු) මාර්ගයෙන් ඔවුන් ඔහු නවතා ගත්තේය.

39. (මෙලෙසින්ම) කාරුන්වද ගිර්අවුන්වද හාමාන්වද (අප විනාශ කර දැමීමේ) නිශ්චය වශයෙන්ම මූසා පැහැදිලි සාධක ඔවුන් වෙත ගෙන ආවේය. පසුව ඔවුන් (ඒ සියල්ල ප්‍රතිකේෂ කර) පොළොවෙහි අහංකාරව හැසිරුනහ. එහෙයින් ඔවුන් (අපගේ හිංසනයෙන්) බේරෙන්නන්ව නොසිටියහ.

40. එහෙයින් ඔවුන්ගෙන් සෑම කෙනෙකුම ඔහුගේ පාපය නිසා අප අල්ලා ගත්තෙමු. ඔවුන් අතර කවුරුන් වෙත අප ගල් වර්ෂාව එවුවෙමුද ඔවුහුද සිටින්නෝය. තවද කවුරුන්ව හෙණ හඬ අල්ලා ගත්තේද ඔවුහුද ඔවුන් අතර සිටින්නෝය. තවද කවුරුන්ව අප පොළොව තුළට ගිල්වූයෙමුද ඔවුහුද සිටින්නෝය. තවද කවුරුන්ව අප දියේ ගිල්වූයෙමුද ඔවුහුද සිටින්නෝය. අල්ලාහ් ඔවුන්ට අපරාධ කරන්නෙකු ව නොසිටියේය. එනමුදු ඔවුහු ඔවුන්ටම අපරාධ කරන්නන්ව සිටියෝය.

41. අල්ලාහ් හැර (අන් කිසිවෙකු ව සිය) රැකවලා ලෙසින් ගත්තවුන්ට නිදසුන මකුළුවාගේ නිදසුන වැනිය. උඟු එක් නිවසක් (තනා) ගත්තේය. තවද නිවෙස්වලින් ඉතා දුබල නිවස මකුළුවාගේ නිවසයි. (මෙය) ඔවුන් දැන සිටින්නේ නම් (අල්ලාහ් හැර අන් කිසිවෙකු සිය රැකවලා ලෙසින් නොගන්නෝය)

42. ඔහුව හැර ඔවුන් කුමක් කැඳවන්නෝද එය නිශ්චය වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය. තවද ඔහු අභිබවන්නාය ශෝණාන්විතයාය.

43. තවද මිනිසුන් වෙනුවෙන් මෙම නිදසුන් අප පවසන්නෙමු. නුවණැතියෝ හැර (අන් කිසිවෙකු) මෙය වටහා නොගන්නෝය.

44. අහස හා පොළොව අල්ලාහ් සත්‍යය මගින් මැවූවේය. විශ්වාස කරන්නන්ට මෙහි සාධකයක් ඇත.

45. (මුහම්මද්!) මෙම පුස්තකයෙන් සිට ඔබට 'වහී' මගින් දැනුම් දුන් දෙය ඔබ පාරායණය කර සලාතයද ඉටු කරන්න. නිශ්චය වශයෙන්ම සලාතය නිර්ලජ්ජ ක්‍රියාවලින්ද තහනම් කරන ලද දෙයින්ද වළක්වනු ඇත. (මෙමගින්) අල්ලාහ් මෙනෙහි කිරීම ඉතා ශ්‍රේෂ්ඨය. තවද අල්ලාහ් ඔබ කරන දෙය දන්නේය.

46. (විශ්වාසිතයනි) ඔවුන් අතුරින් අපරාධ කළවුන් සමග හැර ඉතා සුන්දර දෙය මගින් මිස ඔබ පුස්තකයේ ජනයන් සමග තර්ක නොකරන්න. (තවද) 'අපට පහළ කරන ලද දෙය හා ඔබට පහළ කරන ලද දෙය අපි විශ්වාස කරන්නෙමු. අපගේ නැමදීමට සුදුස්සාද ඔබගේ නැමදීමට සුදුස්සාද එකෙක්මය. තවද අපි ඔහුට මුළුමනින්ම අවනතව ක්‍රියා කරන්නන් වෙමු' යැයි පවසන්න.

47. (මුහම්මද්!) ඔබටත් (පෙර පැමිණි දූතයන්ට අප පුස්තකය පහළ කළ) ඒ ආකාරයෙන්ම (මෙම) පුස්තකය පහළ කර ඇත්තෙමු. (පෙර) අප පුස්තකය දුන් ඔවුහු එය විශ්වාස කරති. (මක්කා වාසින් වන) මොවුන් අතරද මෙය විශ්වාස කරන්නෝ සිටිති. තවද අවිශ්වාසිතයන් මිස අපගේ වැකි (අන් කිසිවෙක්) ප්‍රතිකෂේප නොකරති. 48. තවද (මුහම්මද්!) මෙයට පෙර ඔබ කිසි පුස්තකයක් පාරායණය කරන්නෙක්ව නොසිටියේය. ඔබගේ දකුණතින් එය ලියන්නෙකුවද ඔබ (සිටියේ) නැත. (එසේ තිබුනහොත්) එවිට මෙම මුසාවාදීන් නිශ්චය ලෙසින්ම (මෙම කුර්ආනය) සැක කරනු ඇත. 49. එසේ නොව. (කුර්ආනය වන) මෙය ඥාණය දෙනු ලැබුවන්ගේ හදවත්හි (ධාරණය වන) පැහැදිලි වැකි වේ. තවද අපරාධකරුවන් මිස අපගේ වැකි කිසිවෙක් ප්‍රතිකෂේප නොකරති.

50. 'ඔහුගේ රබ් වෙතින් ඔහුට සාධක පහළ විය යුතුයි නොවේද?' යැයිද ඔවුහු පවසන්නෝය. එයට (මුහම්මද්!)

'සාධක සියල්ල ඇත්තේ අල්ලාන් වෙතය. මා එළිපිට අවවාද කරන්නෙක් පමණි' යැයි පවසන්න. 51. නිශ්චය වශයෙන්ම අප (මෙම) පුස්තකය පහළ කර එය ඔවුන් මත පාරායණය කරනු ලැබීම ඔවුන්ට ප්‍රමාණවත් නොවේද? නිශ්චය වශයෙන්ම එහි අල්ලාන්ගේ දයාවද විශ්වාස කරන සමූහයාට සිහිපත් කිරීමක්ද ඇත. 52.(මුහම්මද්!) 'මා හා ඔබ අතර සාක්ෂියක් ලෙසින් අල්ලාන්ම ප්‍රමාණවත්ය. අහසෙහි හා පොළොවෙහි ඇති දෙය ඔහු දන්නේය. අසත්‍යය විශ්වාස කර අල්ලාන්ව ප්‍රතිකෂේප කරන්නන් අලාහ ලැබුවන්මය.

53. තවද (අල්ලාන්ගේ) හිංසනය ගැන (එය කවදා එන්නේ දැයි ඔවුහු ඔබව) ඉක්මන් කරවති. තවද නිශ්චය කරන ලද කාලසීමාවක් (එයට තීඤ්ඤ කර) නොතිබුනේ නම් එය (මේ වනවිට) ඔවුන්ට ළඟා වී තිබෙනු ඇත. තවද ඔවුන් (එය ගැන) නොහැඟී සිටින විටෙක එය හදිසියෙහි ඔවුන් වෙත පැමිණෙනු ඇත. 54. තවද (අල්ලාන්ගේ) හිංසනය ගැන (එය කවදා එයිදැයි ඔවුහු) ඔබව ඉක්මන් කරවති. නිශ්චය වශයෙන්ම නිරය ප්‍රතිකෂේප කරන්නන්ව වට කර සිටින්නක්ය. 55. ඔවුන්ගේ ඉහළින් හා ඔවුන්ගේ පාද යටින්ද හිංසනය ඔවුන් වට කරනු ලබන දිනයෙහි 'ඔබ කරමින් සිටි දෙය (දැන් ඔබම) රස විඳ බලන්න' යැයි ඔවුන්ට එදින (අල්ලාන් වන) ඔහු පවසනු ඇත.

56. විශ්වාස කළ මාගේ ගැත්තනි! මාගේ පොළොව ඉතා විශාලය. එහෙයින් ඔබ මාවම නමදින්න. 57. සෑම කෙනෙකුම මරණය (දිනෙක) අත් විඳින්නන්ය. පසුව ඔබ අප වෙතම ගෙනෙනු ලබන්නෙහුය. 58. තවද 'විශ්වාස කර යහකියාද කරනවුන්ව අපි එයට පහළින් ගංගා ගලා බසිමින් තිබෙන්නාවූ උයනෙහි උසස් මාලිගාවලට නිශ්චය වශයෙන්ම පදිංචි කරන්නෙමු. ඔවුන් එහි සදාකාලිකව රැඳෙන්නන්ය. (මෙලෙසින්

යහ) ක්‍රියා කරන්නන්ගේ කුලිය හොඳ විය. 59. එවැන්නෝ ඉවසීමෙන් සිය කාර්යන්හි තම රබ් වෙත මුළුමනින්ම විශ්වාසය තබති. 60. තවද බොහෝ ජීවීන් උන්ගේ ආහාරය උසුලමින් ඇවිදින්නේ නැත. උන්ටත් ඔබටත් ආහාර දෙන්නේ අල්ලාහ්ය. ඔහු අසන්නාය දන්නාය.

61. තවද 'අහස් හා පොළොව මවා සුර්යයා හා චන්ද්‍රයා සිය වසඟයට ගන්නා කවුරුන්ද?' යැයි (මුහම්මද්!) ඔබ ඔවුන්ගෙන් ඇසුවේ නම් 'අල්ලාහ්' යැයි ඔවුහු නිශ්චය වශයෙන්ම පවසන්නෝය. එසේ නම් ඔවුහු කොහි හරවනු ලබන්නෝද? 62. තමා සිතන සිය ගැත්තන්ට (ජීවන) අවශ්‍යතා පුළුල්වද (තවත් ඇතැමුන්ට) සීමිතවද ලබා දෙන්නෝය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සෑම දෙයක් ගැනම දන්නාය. 63. තවද (මුහම්මද්!) 'අහසේ සිට වර්ෂාව පහළ කර පොළොව මරණයට පත් වූ පසු එයට නැවතත් ජීවය දෙන්නා කවුරුන්දයි?' ඔබ ඔවුන්ගෙන් ඇසුවේ නම් 'අල්ලාහ්' යැයි ඔවුහු නිශ්චය වශයෙන්ම පවසන්නෝය. (එයට) 'සියළු ප්‍රශංසා අල්ලාහ්ටම හිමිය' යැයි ඔබ පවසන්න. එනමුදු ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මෙය දැන නොගනිති.

64. තවද මෙලොව ජීවිතය යනු අනවශ්‍ය දේ හා සෙල්ලමක් මිස (අනෙකක්) නොවේ. ඔවුන් දන්නන් නම් එලොව නිවස එයයි (නිත්‍ය) ජීවිතය. 65. තවද ඔවුන් නැවට නැගී විට (හා සාගරය මැද ඔවුන්ට විපතක් ඇති වන විට) ඔවුහු පරිසුර්ණ ලෙසින් සිය නැමදුම ඔහුටම නිර්මල කළවුන් ලෙසින් අල්ලාහ් අමතන්නෝය. ඔහු ඔවුන්ව වෙරළට ළඟා කරවූ පසු ඔවුහු ඔහුට (අන් දෙවියන්) සම කරන්නෝය. 66. අප ඔවුන්ට දායාද කළ දෙය(ට කෘතඥ වීම) ප්‍රතිකෂේප කිරීමටද (සිය සිතැඟි පරිදි) සැප

විදීමටද (ඔවුහු මෙසේ කරති). එහෙයින් ඔවුහු කෙටි කලකින් (මෙහි විපාකය) දූන ගන්නෝය.

67. ඔවුන් සිසාරා සිටින මිනිසුන් ඩැහැ ගෙන යන (තත්ත්වයේ තිබෙන මෙම මක්කා නගරය) අහස දෙන පූජනීය ස්ථානයක් බවට අප පත් කර තිබෙනු ඔවුහු නොබලන්නෝද? ඔවුහු අසත්‍යය විශ්වාස කර අල්ලාහ්ගේ දායාදය ප්‍රතික්ෂේප කරන්නෝද? 68. තවද අල්ලාහ් මත අසත්‍යයක් ගෙතු තැනැත්තාට වඩා නැතිනම් සත්‍යය තමන් වෙත පැමිණී විට එය අසත්‍ය කළ තැනැත්තාට වඩා (ලොකු) අපරාධකරුවා කවුරුන්ද? (මෙවැනි) ප්‍රතික්ෂේපකරුවන්ට නිරයෙහි රැඳුම් පළක් නොතිබේද? 69. තවද අප වෙනුවෙන් වැයම් කරන්නන්ව අපි අපගේ මාර්ගයේ ගමන් කරවන්නෙමු. නිශ්චය වශයෙන්ම අල්ලාහ් යහපත කරන්නන් සමග සිටින්නෝය.

30. අර් රෂම් - රෝමය (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අලිෆ් ලාම් මීම්
2. රෝමය ජය ගනු ලැබ ඇත. 3. නුදුරුව ඇති භූමියෙහි ඔවුන්ගේ පරාජයෙන් පසුව ඔවුන් ජය ගනු ඇත. 4. වසර කිහිපයකින් (එය සිදු වනු ඇත). (ජය පරාජය දීමේ) බලය පෙර(තිබුනේ හා) පසුව තිබෙනුයේ අල්ලාහ් වසඟයෙහිමය. එදින විශ්වාසිතයන් ප්‍රීතියට පත් වනු ඇත. 5. අල්ලාහ්ගේ උදව්ව සහිතව (ඔවුහු ප්‍රීතියට පත් වෙති). අල්ලාහ් තමා සිතුවන්ට උදව් කරන්නෝය. ඔහු අභිබවන්නාය දයාබරයාය.

6. (මෙය) අල්ලාහ්ගේ පොරොන්දුවයි. අල්ලාහ් සිය පොරොන්දුව කඩ නොකරන නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් (මෙය) නොදන්නෝය. 7. ඔවුහු මෙලොව ජීවිතයෙහි මතුපිටින් තිබෙන දෙය (ගැන පමණක්) දන්නෝය. එලොව ගැන ඔවුහු අනවදානයෙන් සිටින්නන් ලෙසින්ම සිටින්නෝය.

8. ඔවුහු තමන් ගැන (තමන්ව කෙසේ අල්ලාහ් මවා ඇත්තේද යන කරුණ) සිතා නොබලන්නෝද? අහසෙහි ඇති දේ හා පොළොවේ ඇති දේ සත්‍යයෙන් මිස හා නිශ්චිත කාලසීමාවකින් යුතුවද මිස අල්ලාහ් මැවූවේ නැත. තවද මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් සිය රබ්ව හමුවීම ප්‍රතිකේෂ්ප කරන්නන්වම සිටින්නෝය. 9. ඔවුන් පොළොවෙහි ඇවිද බලා ඔවුන්ට පෙර විසුවන්ගේ අවසානය කෙසේ වීදැයි බැලිය යුතුයි නොවේද? ඔවුහු මොවුන්ට වඩා ශක්තිසම්පන්නව සිටියෝය. මොවුහු පොළොව කෙතරම් සකසා ගොවිතැන් කර දියුණු කරන්නෝද එයටත් වඩා අධික ලෙසින් ඔවුහු පොළොව සකසා දියුණුවුවන්ව සිටියෝය. තවද (අල්ලාහ් විසින් එවනු ලැබූ) ඔවුන්ගේ දූතයෝ පැහැදිලි සාධක ගෙන ඔවුන් වෙත පැමිණියෝය. එහෙයින් අල්ලාහ් කිසි විටෙක ඔවුන්ට අපරාධ කිරීමට (සිතා) නොසිටියේය. එනමුදු (ප්‍රතිකේෂ්පය මගින්) ඔවුහු ඔවුන්ටම අපරාධ කරමින් සිටියෝය. 10. පසුව අල්ලාහ්ගේ වැකි ඔවුන් අසත්‍ය කළ නිසාද එයට ඔවුන් සරදම් කරමින් සිටි නිසාද අකටයුතු කරමින් සිටියවුන්ගේ අවසානය නරක (එකක්ම) විය.

11. (මිනිසුනි!) අල්ලාහ් මැවිල්ල ආරම්භ කර පසුව එය මුදවා ගන්නේය. එයින් පසු ඔහු වෙනම ඔබ ආපසු ගෙනෙනු ලබන්නෙහුය. 12. තවද එලොව දිනය ස්ථිර වන දිනයෙහි අපරාධකරුවන්ගේ බලාපොරොත්තු සුන් වන්නේය.

13. (මන්ද යත්) ඔවුන් අල්ලාහ්ට හවුල් කරමින් සිටි ඔවුන්ගේ හවුල්කරුවන්ගෙන් කිසිවෙක් ඔවුන් වෙනුවෙන් කන්තලවී කරන්නන්ව (එදින) සිටිනු නොමැත. තවද තමා හවුල් කළවුන්ව ඔවුන් (එදින) ප්‍රතිකේෂ්ප කරන්නන්ව සිටිනු ඇත. 14. තවද එලොව දිනය ස්ථිර වන දිනයෙහි මිනිස්සු (දෙකොටසකට) බෙදී යන්නෝය. 15. එහෙයින් විශ්වාස කර යහකියා කළවුන් (ස්වර්ගයේ) උද්‍යානයේ සතුටු කරනු ලබන්නෝය. 16. තවද (අපව) ප්‍රතිකේෂ්ප කර අපගේ වැකි හා අප හමුවීම අසත්‍ය කරන්නෝ හිංසනයට ප්‍රස්තුත කරනු ලබන්නෝය. 17. එහෙයින් (විශ්වාසිතයනි) ඔබ සැන්දෑව ලබන විට හා උදෑසන ලබන විට අල්ලාහ්ගේ සුවිශුද්ධිය (මෙනෙහි කරන්න) 18. අහසෙහි හා පොළොවෙහි සියළු ප්‍රශංසා හිමි අල්ලාහ් ට මය. තවද මධ්‍යාහන ද හිරු බැස යන විටද අල්ලාහ් ට ප්‍රශංශා කරන්න.

19. ඔහු අප්‍රාණික දෙයින් සප්‍රාණික දෙය පිට කරන්නෝය. තවද ඔහු සප්‍රාණික දෙයින් අප්‍රාණික දෙය පිට කරන්නෝය. පොළොව එය මරණයට පත් වූ පසු ඔහුම එයට පණ උපදවන්නෝය. මෙලෙසින් ඔබද (සොහොන්වලින්) පිට කරනු ලබන්නෙහුය. 20. තවද ඔහු ඔබව පසෙන් මවා තිබීමද පසුව දන් ඔබ මිනිසුන් ලෙසින් පැතිර සිටීමද ඔහුගේ සාධක අතුරින් වේ. 21. ඔබ සැනසීම ලබනු පිණිස (ඔබගේ) බිරියන්ව ඔබ වෙතින්ම ඔබ වෙනුවෙන් ඔහු මවා ඔබ අතර ආදරය හා දයාව ඇති කර තිබීමද ඔහුගේ සාධක අතුරින් වේ. කල්පනා කරන සමූහයාට මෙහි නිශ්චය වශයෙන්ම සාධක ඇත.

22. අහස් හා පොළොව මවා තිබීමද ඔබගේ බාසාවන් හා (සමෙහි) වර්ණ විවිධාකාරයෙන් තිබීමද ඔහුගේ සාධක අතුරින් වේ. දන්නන්ට මෙහි නිශ්චය වශයෙන්ම සාධක ඇත. 23. රාත්‍රියෙහි හා දවාලෙහි ඔබ සයනය කිරීමද (පොළොවෙහි

විවිධ පෙදෙස්වලට ගොස්) ඔහුගේ දායාදය ඔබ සොයා ගැනීමද ඔහුගේ සාධක අතුරින් වේ. සවන් දෙන සමූහයාට නිශ්චය වශයෙන්ම මෙහි සාධක ඇත. 24. තවද බිය හා සැනසීම දෙන ආකාරයෙන් විදුලිය කෙටීම ඔහු ඔබට පෙන්වීමද අහසේ සිට වර්ෂාව පහළ කර පසුව එමගින් පොළොව මරණයට පත් වූ පසු නැවත එයට ජීවය දීමද ඔහුගේ සාධක අතුරින් වේ. වටහා ගන්නා සමූහයාට මෙහි නිශ්චය වශයෙන්ම සාධක ඇත.

25. අහස හා පොළොව ඔහුගේ අණ පරිදි ස්ථාන ගත වී සිටීමද ඔහුගේ සාධක අතුරින් වේ. පසුව ඔහු එක් වරක් කැඳවුවහොත් ඔබ (සියල්ලෝම) පොළොවෙන් පිට වන්නෙහුය.

26. අහසෙහි හා පොළොවෙහි ඇති සියල්ල හිමි ඔහුටය. (මේ) සෑම එකක්ම ඔහුට අවනත වී ක්‍රියා කරන්නන්ය. 27. ඔහු කෙබන්දෙක්ද යත් මැවිල්ල ඔහු ආරම්භ කරන්නේය. පසුව ඔහු එය මුදවා ගන්නේය. මෙය ඔහුට ඉතා පහසුය. අහස්හි හා පොළොවෙහි(ඇති) උසස්තම වර්ණනා හිමි ඔහුටමය. තවද ඔහු අභිබවන්නාය දොණාන්විතයාය.

28. (මිනිසුනි) ඔබ වෙතින්ම එක් නිදසුනක් ඔහු ඔබට පවසන්නේය. ඔබගේ දකුණත හිමි කරගත්තවුන් (එනම් වහළුන්) වෙතින් අප ඔබට දායාද කළ දේවල (හිමිකම විෂයයෙහි) ඔබට සම වන හවුල්කරුවන් (වහළුන් අතර) සිටින්නේද? ඔබ (හවුල් සම්බන්ධයෙන්) ගැන බිය වන්නාක් මෙන් ඔවුන් ගැන බිය වන්නෙහුය. වටහා ගන්නා සමූහයාට මෙසේ (අපගේ) වැකි පැහැදිලි කරන්නෙමු. 29. එසේ නොමව කිසිදු දැනුමක් නොමැතිවම අපරාධකරන්නෝ සිය සිතැඟි පිළිපදින්නෝය. එහෙයින් අල්ලාහ් කවුරුන්ව නොමග යැව්වේද ඔවුන්ව සෘජු මගට ගෙනෙන්නා කවුරුන්ද? තවද ඔවුන්ට උදව් කරන්නන්ද කිසිවෙක් නැත.

30. (මුහුම්මද්!) ඔබගේ මුහුණ ධර්මය කරා (සම්පූර්ණයෙන්ම) හැරවුවෙකු ලෙසින් ස්ථිර වන්න. අල්ලාහ් මිනිසුන්ව කුමක් මත මැවූවේද එවන් ස්වාභාවික ධර්මය (ඔබ ග්‍රහණය කරගන්න) අල්ලාහ්ගේ මැවිලිවල කිසිදු වෙනසක් නැත. ස්ථිර ධර්මය මෙයයි. එනමුදු මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් මෙය දැන නොගනිති. 31. (විශ්වාසිතයිනි) ඔහු වෙතම හැරුනත් ලෙසින් ඔහුට බියබැතිවී සලාතයද ඉටු කරන්න. තවද මුෂරික්වරුන්ගෙන් ඔබ නොවන්න. 32. සිය ධර්මය බෙදා පිරිස්වලට පත් වූවන්ගෙන් (ද ඔබ නොවන්න) සෑම පිරිසක්ම තමා වෙත තිබෙන දෙයින් සතුටට පත්වන්නෝය.

33. මිනිසුන්ව යම් ගැහැටක් ස්පර්ශ කළ විට ඔවුහු සිය රබ්ව ඔහු වෙතම හැරුනත් ලෙසින් කැඳවති. පසුව ඔහු (එම ගැහැට ඉවත් කර) තමා වෙත ඇති දයාව ඔවුන් අත්විඳීමට සැලැස්වූ විට ඔවුන්ගෙන් කොටසක් සිය රබ්හටම හවුල් ඇති කරති.

34. අප ඔවුන්ට දුන් දෙය(ට කෘතඥ වීම) ප්‍රතික්ෂේප කරනු පිණිස (ඔවුහු මෙසේ කරති). එහෙයින් ඔබ මෙලොවෙහි සෑප විඳින්න. (මෙහි විපාකය) පසුව ඔබ දැන ගන්නෙහුය.

35. නැත්නම් මොවුන්ට (මේ සඳහා) යම් කිසි සාධකයක් අපි පහළ කළෙමුද? එවිට මොවුන් කුමක් මගින් හවුල් තබමින් සිටියෝද එය ඒ ගැන පවසනු ඇත.

36. තවද අප මිනිසුන්ට අපගේ දයාව අත්විඳවුවහොත් එමගින් ඔවුහු ප්‍රීතියට පත් වන්නෝය. ඔවුන්ගේ අත් පෙරටු කළ දේ නිසා කිසියම් ගැහැටක් ඔවුන්ට ඇතිවුවහොත් එවිට ඔවුහු මන්දෝත්සාහී වන්නෝය. 37. නිශ්චය වශයෙන්ම අල්ලාහ් තමා සිතන්නන්ට (ලෝකික) අවශ්‍යතාවයන් අධික කර දෙන්නේය. (තවත් ඇතැමුන්ට) සීමිතව දෙන්නේය යන්න ඔවුන් නොබැලූවේද? විශ්වාස කරන සමූහයාට මෙහි සාධක ඇත.

38. එහෙයින් (මුහම්මද්! ඔබගේ ධනයෙන්) ඥාතියාට ඔහුට හිමි දෙය දෙන්න. දුගීන්ට හා මගීන්ටද (ඔවුන්ගේ කොටස දෙන්න). අල්ලාහ්ගේ මුහුණ පැතුවන්ට මෙයම ඉතා විශිෂ්ඨය. තවද ජය ලැබුවන්ද මොවුන්මය. 39. (අන්) මිනිසුන්ගේ වස්තුව (මගින් ඔබගේ ධනය) වර්ධනය වනු පිණිස ඔබ පොලියට දෙන්නාවූ එය අල්ලාහ් වෙත වර්ධනය වන්නේ නැත. අල්ලාහ්ගේ මුහුණ පතා සකාතයෙන් ඔබ කුමක් දෙන්නේද (එය වර්ධනය වන්නේය) (තම කුලිය) දෙගුණ කරගන්නවුන් මොවුන්ය.

40. අල්ලාහ් කෙබන්දෙක්ද යත් ඔහු ඔබ මැවූවේය. පසුව ඔහු ඔබට ජීවන අවශ්‍යතාවයන් සපිරුවේය. පසුව ඔහු ඔබ මරණයට පත් කරන්නේය. පසුව ඔහු ඔබට පණ උපදවන්නේය. එයින් එකක් හෝ කරන්නෙකු ඔබ හවුල්කරන්නන් අතර සිටියිද? ඔහු සුවිශුද්ධය. ඔවුන් සම කරන දෙයින් ඔහු උසස් විය. 41. මිනිසුන්ගේ අත්වලින් ඉපැයූ දෙය නිසා වෙරළෙහි හා මුහුදෙහි කලබලය පිට වී ඇත. ඔවුන් කළ දෙයින් ඇතැමක් ඔවුන්ම අත් විඳවීමට (ඔහු මෙසේ කරන්නේය). (එමගින්) ඔවුන් පසුතැවිලි වී ආපසු හැරෙන්නට හැකිය. 42. (මුහම්මද්!) 'පොළොවෙහි ඔබ ඇවිද ඔබට පෙර විසූවන්ගේ අවසානය කෙසේ වී දැයි ඔබ බලන්න. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් (අල්ලාහ්ට) සමකරන්නන්වම සිටියහ' යැයි ඔබ පවසන්න.

43. එහෙයින් (මුහම්මද්!) අල්ලාහ් වෙතින් එය නවතා ගැනීමට නොහැකි දිනය එළඹීමට පෙරම ඔබගේ මුහුණ ස්ථිර ධර්මය කරා ස්ථිර කරන්න. එදින (අපරාධකරුවන්ගෙන් සිල්වත්තු) වෙන්වන්නෝය. 44. කවුරුන් ප්‍රතිකෂේප කළේද ඔහුගේ ප්‍රතිකෂේපය ඔහුට එරෙහිවමය. කවුරුන් යහකියා කළේද ඔවුන් (එය) තමන් වෙනුවෙන් සකසා ගන්නේය. 45. විශ්වාස කර යහකියාද කළවුන්ට ඔහු සිය දායාදයෙන්

කුලිය දෙනු පිණිස (එදින ඔවුහු වෙන් කරනු ලබති) නිශ්චය වශයෙන්ම ඔහු ප්‍රතිකේෂ්ප කරන්නන්ව ප්‍රිය කරන්නේ නැත.

46.(වර්ෂාව ගැන) සුඛාරංචි කියන්නෙකුද ලෙසින්ද ඔහුගේ දායාදවලින් ඔබ අත්විඳ වීමට ඔහුගේ අණ පරිදි නැව ගමන් කරනු පිණිසද (එමගින්) ඔහුගේ දායාදය ඔබ සොයා ගනු පිණිසද සුළඟ ඔහු එවීම ඔහුගේ සාධක අතරින් වේ. 47. තවද (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම ඔබට පෙර අපි දූතයන් බොහෝ දෙනෙකු ව ඔවුන්ගේ සමූහයා වෙත එව්වෙමු. ඔවුහුද (පැහැදිලි) සාධක ඔවුන් වෙත ගෙන ආවෝය. (නමුත් ඔවුහු එය ප්‍රතිකේෂ්ප කළෝය) එහෙයින් වරද කළවුන්ට අපි දඬුවම් කළෙමු.(එමෙන්ම) විශ්වාසිතයන්ට උදව් කිරීම අප මත වගකීමක්ව තිබුනි.

48. අල්ලාහ් කෙබන්දෙක්ද යත් ඔහු සුළං එවන්නේය. පසුව ඒවා වළාකුළු දක්වන්නේය. පසුව තමා සිතූ පරිදි එය අහසෙහි පතුරවන්නේය. එය කැබලි කිහිපයකටද ඔහු පත් කරන්නේය. පසුව ඒ අතරින් සිට වර්ෂාව වසිනු ඔබ දකින්නෙහිය. පසුව සිය ගැත්තන්ගෙන් තමා සිතුවන් එය පැමිණෙන්නට ඔහු සැලැස්වුවහොත් එවිට ඔවුහු ප්‍රීතියට පත් වන්නෝය. 49. ඔවුන් මත එය පහළ කරනු ලැබීමට පෙර ඔවුහු බලාපොරොත්තු සුන්වුවන්ව සිටියහ. 50. (මුහම්මද්!) පොළොව එය මරණයට පත් වුවාට පසු අල්ලාහ්ගේ දායාදයේ සලකුණු කෙසේ ඔහු ජීවමාන කළේදැයි බලනු. (මෙලෙසින්ම) නිශ්චය වශයෙන්ම මරණයට පත්වුවන්ව පණ ගන්වන්නා ඔහුය. ඔහු සෑම දෙය මතම බලය ඇත්තාය. 51. තවද (මුහම්මද්! විසලි) සුළඟක් අප එවා එනිසා (වැවිලි) කහ පැහැ ගැනී තිබෙනු ඔවුන් දුටු විට එයට පසුවද (ඔවුහු) ප්‍රතිකේෂ්ප කරමින් සිටින්නෝය. 52. (මුහම්මද්!) මරණයට පත්වුවන් අසන්නන් කිරීමට ඔබට නොහැකිය. තවද බිහිරන් පිටුපාන්නන්ව ආපසු ගියහොත්

(ඔබගේ) ඇමතීම (ඔවුන්ට) ශ්‍රවණය කරවීමටද ඔබට නොහැකිය. 53. අන්ධයන්ට ඔවුන්ගේ නොමගින් (ඔවුන්ව ඉවත් කර) සෘජු මග පෙන්වන්නෙකුවද ඔබ නැත. අපගේ වැකි මගින් විශ්වාස කරන්නන් හැර අන් කිසිවෙකුට එය ශ්‍රවණය කරවීමට ඔබට නොහැකිය. ඔවුන් (මුළුමනින්ම යටහත් වූ) මුස්ලිම්වරුන්ය.

54. අල්ලාහ් කෙබන්දෙක්ද යත් ඔබව දුබල බවින් මවා එයින්කිබිති එම දුබලබවෙන්ව පසුව ශක්තිය ඇති කළේය. ඉක්බිති එම ශක්තියෙන් පසුව දුබලබව හා මහළු විය ඇති කළේය. ඔහු සිතන දෙය මවන්නේය. තවද ඔහු දන්නාය. බලය ඇත්තාය.

55. තවද එලොව දිනය ස්ථිර වන දිනයෙහි වැරදිකරුවන් (මෙලොවෙහි) මද වෙලාවක් මිස තමන් රැඳී නොසිටියේය යැයි දිවුරනු ඇත. ඔවුන් (මෙලොව දිවියෙහි සත්‍යයෙන්) හරවනු ලබන්නන්ව සිටියේ මෙලෙසින්මය.

56. දැනුම හා විශ්වාසය දෙනු ලැබුවෝ 'අල්ලාහ්ගේ නියමය අනුව ඔබ පණ ඉපැදී නැගිටවනු ලබන දිනය දක්වා (ලොවෙහි) නිශ්චය වශයෙන්ම රැඳී සිටියෝය. එහෙයින් මෙයයි (එම) නැගිටවනු ලබන දිනය. නමුත් ඔබ නිශ්චය වශයෙන්ම නොදැන සිටියෝය' යැයි පවසන්නෝය.

57. එහෙයින් එදින අපරාධකළවුන්ට ඔවුන්ගේ නිදහසට කරුණු කීම් ඵල නොදෙනු ඇත. (එදින අල්ලාහ්ව සතුටට පත් කරන මෙන්) ඔවුන් කරදර කරනු නොලබති.

58. තවද මිනිසාට මෙම කුර්ආනයෙහි සෑම උදහරණයක්ම නිශ්චය වශයෙන්ම පවසා ඇත්තෙමු. තවද ඔබ කුමන සාධකය ඔවුන් වෙත ගෙන ආවද 'ඔබ අසත්‍යවාදීන් මිස නැත' යැයි ප්‍රතිකෂේප කළවුන් පවසන්නෝමය.

59. මෙලෙසම නොදන්නන්ගේ හදවත්හි අල්ලාහ් මුද්‍රා තබන්නේය.

60. එහෙයින් (මුහම්මද්!) ඔබ ඉවසීමෙන් සිටින්න. නිශ්චය

වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍ය වේ. තවද තරයේ විශ්වාස නොකළවුන් ඔබව සුළු කොට නොතකත්වා.

31. ලක්මාන් - ධාර්මිකයා (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අලිග් ලාම් මීම්

2. මෙය ඥාණාන්විත පුස්තකයේ වැකිවේ. 3. (මෙය) යහකියා කරන්නන්ට යහමගක් හා දයාවකි. 4. ඔවුහු කෙබන්දන්ද යත් සලාතය ඉටු කර සකාතයද දෙන්තෝය. තවද ඔවුහු අවසාන (දින)ය තරයේ විශ්වාස කරන්නෝය. 5. මොවුහු තම රබ්ගෙ න් වූ යහමගෙහි සිටින්නෝය. තවද මොවුන්මය ජය ලැබුවන්.

6. තවද කිසිදු දූනුමක් නොමැතිව අල්ලාහ්ගේ මාර්ගයෙන් (අන් මිනිසුන්ව) වළක්වා එය සරදමක්ව ගැනීම සඳහා අනවශ්‍ය පුවත් මිළ දී ගන්නා ඇතැම්හු මිනිසුන් අතර සිටිති. තවද ඔවුන්ට නින්දා ගෙන දෙන හිංසනයක් ඇත. 7. තවද ඔහුට අපගේ වැකි පාරායණය කරනු ලැබුවේ නම් එය නොඇසුනාක් මෙන් හා ඔහුගේ සවනෙහි හිරවීමක් තිබෙන්නාක් මෙන් උඩගු වී හැරෙන්නේය. එහෙයින් (මුහම්මද්!) ඔහුට වේදනාකාරී හිංසනය මගින් සුබාරංචි පවසන්න. 8. නිශ්චය වශයෙන්ම විශ්වාස කර යහකියා කරනවුන්ට දායාද සහිත ස්වර්ග ඇත. 9. එහි ඔවුහු සදාකල් රැඳෙති. මෙය අල්ලාහ්ගේ සත්‍ය පොරොන්දුවයි. තවද ඔහු අභිබවන්නාය ඥාණාන්විතයාය.

10. ඔහු අහස ඔබට දූකිය හැකි කිසිදු කුළුණකින් තොරව මැවූවේය. තවද පොළොව එහි ඔබව නොසෙල්වනු පිණිස එහි

නොසෙල්වෙන කඳු තැබුවේය. තවද එහි සෑම සත්වයෙක්වම පැතිරවූයේය. තවද අපි අහසින් ජලය පහළ කර එහි අලංකාර සෑම (බෝග) වර්ගයකින්ම වැවෙන්නට සැලැස්වූයෙමු.

11. (එහෙයින් මුහම්මද්!) මේවා අල්ලාහ්ගේ මැව්ලි වේ. එහෙයින් ඔහු හැර (ඔබ නමදින) ඔවුහු කුමක් මවා ඇත්තෝද යැයි මාහට පෙන්වන්න' (යැයි පවසන්න). (එවැනි කිසිවක්) නැත. මෙම අපරාධකරුවෝ ප්‍රකට නොමගකම සිටින්නෝය.

12. තවද නිශ්චය වශයෙන්ම ලුක්මාන්හට අපි ඥාණය දුන්නෙමු. 'ඔබ අල්ලාහ්ට කෘතඥ වන්න' (යැයි පැවසුවෙමු) තවද කවුරුත් කෘතඥ වන්නේද ඔහු කෘතඥ වූයේ තමා වෙනුවෙන්මය. තවද කවුරුත් ප්‍රතිකෂේප කරන්නේද නිශ්චය වශයෙන්ම අල්ලාහ් අධීනයාය. ප්‍රශංසාව හිමියාය.

13. (මුහම්මද්!) තවද ලුක්මාන් සිය පුතාට උපදෙස් කරමින් 'මාගේ පුත්‍රයානෙනි! ඔබ අල්ලාහ්ට හවුල් ඇති නොකරන්න. නිශ්චය වශයෙන්ම මිරික් ඉතා දූවැන්න අපරාධයකි' යැයි පැවසූ සැටි (මෙනෙහි කරන්න)

14. තවද මිනිසාට ඔහුගේ දෙමව්පියන් පිළිබඳ අපි උපදෙස් කළෙමු. ඔහුගේ මව එක් අසිරුතාවයකින් පසුව තවත් අසිරුතාවයක් සමග ඔහුව දරා සිටියාය. තවද ඔහුගේ කිරි අමතක වන කාලය වසර දෙකකිනිය. (මිනිසුනි!) ඔබ මට හා ඔබගේ දෙමව්පියන්ට කෘතඥ වන්න. (ඔබගේ) නැවත හැරීම මා වෙතය. 15. තවද ඔවුන් දෙදෙනා ඔබට කුමක් පිළිබඳ දැනුම නැත්තේද එය මා හා හවුල් කරන මෙන් ඔබව බල කළේ නම් ඔවුන් දෙදෙනාට අවනත නොවන්න. තවද ලොවෙහි හොඳ ක්‍රියාවන්හි ඔවුන් දෙදෙනා සමග සිටින්න. තවද කවුරුත් මා වෙත හැරෙන්නේද ඔවුන්ගේ මග පිළිපදින්න. පසුව ඔබ

නැවත හැරීම මා වෙතය. එවිට මම ඔබ කරමින් සිටි දෙය ඔබට දන්වන්නෙමි.

16. 'මාගේ පුත්‍රයානෙනි! නිශ්චය වශයෙන්ම එය (යහපතක් හෝ අයහපතක් වේවා) අබ ඇටයක බීජයක තරම් තිබුනද එය එක් පර්වතයක් තුල හෝ අහස්හි හෝ නැතිනම් පොළොවෙහි තිබුනද එය අල්ලාහ් ගෙන එන්නේමය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සුක්ෂමව දන්නාය. සංවේදියාය. 17. 'මාගේ පුත්‍රයානෙනි! ඔබ සලාතය ඉටු කරන්න. යහපත මගින් අණ කරන්න. පාපතර ක්‍රියාවලින් (මිනිසුන්) වළක්වන්න. තවද ඔබට ඇති වන දුෂ්කරතා ඉවසා ගන්න. නිශ්චය වශයෙන්ම මේවා ඉතා ප්‍රබල ක්‍රියා අතරින් වන්නේය. 18. තවද ඔබගේ මුහුණ මිනිසුන්ගෙන් හරවා නොගන්න. තවද පොළොවෙහි උඩඟුව ගමන් නොකරන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අහංකාර වන හා ආඩම්බර වන කිසිම කෙනෙකු ව ප්‍රිය නොකරයි. 19. තවද 'ඔබගේ ගමනෙහි මධ්‍යස්ථ බව තබා ගන්න. ඔබගේ කටහඬ පහත් කර ගන්න. නිශ්චය වශයෙන්ම ශබ්ද අතුරින් ඉතා පිළිකුල් සහගත වන්නේ බුරුවාගේ ශබ්දයයි.

20. (මිනිසුනි!) නිශ්චය වශයෙන්ම අල්ලාහ් අහස්හි ඇති දේද පොළොවෙහි ඇති දේද ඔබ වසඟයට පත් කර ඇති බව හා ඔබ මත ඔහුගේ බාහිර හා අභ්‍යන්තර භාග්‍යයන් පරිපූර්ණ කර ඇති බව ඔබ නොදුටුවෙහිද? තවද කිසිදු දැනුමක් හෝ යහමගක් හෝ ආලෝකමත් පුස්තකයක් නොමැතිව අල්ලාහ්ගේ විෂයයෙහි තර්ක කරන ඇතැම්හු මිනිසුන් අතර සිටිති. 21. තවද 'අල්ලාහ් පහළ කළ දේ පිළිපදින්න' යැයි ඔවුන්ට පවසනු ලැබුවේ නම් 'නැත. අපගේ පැරැණිත්ව අප කුමක් මත දුටුවෙමුද එයයි අප පිළිපදින්නේ' යැයි ඔවුන් පවසන්නෝය. (ඔවුන්ගේ පැරැ

ණන් නත් වන) ඔවුන්ව ඡයිතාන් බුරබරා දුල්වෙන හිංසනය කරා කැඳවමින් සිටි විටක්ද? (මොවුන් ඔවුන්ව පිළිපදිනුයේ)

22. තවද කවුරුන් යහකියා කරන්නෙක්ව තමාගේ මුහුණ අල්ලාහ්ට භාර කරන්නේද නිශ්චය වශයෙන්ම ඔහු සවිමත් කඹය අල්ලා ගත්තේය. තවද සෑම කාරියකම අවසානය අල්ලාහ් වෙතය. 23. තවද (මුහම්මද්!) කවුරුන් ප්‍රතිකේෂප කරන්නේද ඔහුගේ ප්‍රතිකේෂපය ඔබව දුකට පත් නොකරන්නවා. ඔවුන් නැවත හැරී ඒම අප වෙතමය. එවිට අපි ඔවුන් කළ දෙය ඔවුන්ට දන්වන්නෙමු. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සිත්හි තිබෙන දේ දන්නාය. 24. අපි ඔවුන්ව මදක් සැප විඳවන්නෙමු. පසුව ඔවුන්ව දැඩි හිංසනයකට බල කරන්නෙමු.

25. තවද (මුහම්මද්!) ‘අහස හා පොළොව මැවුවේ කවුද?’ යි ඔබ ඇසුවේ නම් ‘අල්ලාහ්’ යැයි ඔවුහු පවසන්නෝමය. ‘සියලු පැසසුම් අල්ලාහ්ටමය’ යැයි ඔබ පවසන්න. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නොදන්නෝය. 26. අහසෙහි හා පොළොවෙහි ඇති දෙය අල්ලාහ්ටමය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අධිනයාය. ප්‍රශංසා හිමියාය. 27. තවද පොළොවෙහි ඇති ගස් පැන් බවටද මුහුද එයට පසුව (තවත්) මුහුදු හතක් (තීන්ත බවට) කර එය සමග එක් කළද අල්ලාහ්ගේ වැකි (ලියා) නිම නොවේ. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අභිබවන්නාය. ශෝණාන්විතයාය.

28. ඔබව මැවීමද ඔබව නැවත නැගිටවීමද එක් තැනැත්තෙකු (මැවීම) මෙන් මිස නැත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නාය. බලන්නාය. 29. නිශ්චය වශයෙන්ම අල්ලාහ් රාත්‍රිය දහවලෙහි ඇතුල් කරවා දහවල රාත්‍රියෙහි ඇතුල් කරවා තවද සූර්යයා හා චන්ද්‍රයා (සිය) වසඟයට ගෙන ඇති බව ඔබ නුදුටුවේද? (මේ) සියල්ල එක් නියමිත කාලසීමාවක් කරා දුවයි.

නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දෙය පිළිබඳ සංවේදියාය යැයි ඔබ නුදුටුවේද? 30. මෙය නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔහුමය සත්‍යවත්තයා හා තවද නිශ්චය වශයෙන්ම ඔහු හැර ඔවුන් කැඳවන දේ අසත්‍යය නිසා හෙයින්. නිශ්චය වශයෙන්ම අල්ලාහ් උදාරයාය. අති විශාලයාය.

31. තම සාධකයෙන් (යමක්) ඔබට ඔහු පෙන්වනු පිණිස අල්ලාහ්ගේ දායාදයෙන් මුහුදෙහි නැව් (පාවෙමින්) යනු ඔබ නුදුටුවෙහිද? නිශ්චය වශයෙන්ම මෙහි අධික ඉවසීම හා කෘතඥතාවය ඇත්තන්ට සාධක ඇත. 32. තවද (ඔවුන් මුහුදෙහි ගමන් කරන) ඔවුන්ව උස් පියැසි මෙන් රැල්ල වට කරගත් විට ඔවුන් ධර්මය ඔහුටම නිර්මල කළවුන්ව අල්ලාහ්ව ප්‍රාර්ථනා කර (කැඳව)න්නෝය. පසුව ඔවුන්ව බේරා වෙරළට ඔහු ළඟා කළ විට ඔවුන්ගෙන් යුක්තිසහගත තැනැත්තෝද සිටිති. ගුණමකු කුමන්ත්‍රණකාර සියල්ලන්ම හැර (අන් කිසිවෙක්) අපගේ වැකි ප්‍රකීර්ෂප නොකරති.

33. (මිනිසුනි!) ඔබ ඔබගේ රබ්ට බියබැති වන්න. තවද කිසිදු පියෙකු තම පුත්‍රයාට උදව් නොකරන දිනය බිය වන්න. තවද (එදින) කිසිම දරුවෙකු තම පියාට මද වශයෙන් හෝ උදව් කරන්නෙකුව නැත. නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයයි. එහෙයින් ඔබව මෙලොව ජීවිතය මූලා නොකරත්වා. එමෙන්ම අධිකව රවටන්නා (වන ෂයිතාන්) අල්ලාහ් විෂයයෙහි ඔබ මූලා නොකරත්වා. 34. නිශ්චය වශයෙන්ම (අවසාන) හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ අල්ලාහ් වන ඔහු වෙතය. වර්ෂාව පහළ කරන්නේ ඔහුමය. දරුගැබෙහි ඇති දෙය දන්නේ ඔහුමය. තවද කිසිදු කෙනෙකු තමා හෙට කුමක් උපයන්නේදැයි නොදනී. තවද කිසිදු කෙනෙකු තමා කුමන පෙදෙසක මරණයට පත්වන්නේද යන්නද නොදනී. නිශ්චය වශයෙන්ම අල්ලාහ් දන්නාය. සංවේදියාය.

32. සජීවු - නළල බිම තබා නැමදීම් (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අලිග් ලාමි මීම්

2. ලෝවැසියන්ගේ රබ් වෙතින් පහළ වූ පුස්තකයේ කිසිදු සැකයක් නැත. 3. එසේ නොමව 'මෙය ඔහු ගෙනුවේය' යැයි ඔවුහු පවසන්නෝද? එසේ නැත. මෙය ඔබට පෙර ඔවුන් වෙත කිසිදු අවවාද කරන්නෙකු නොපැමිණී සමූහයකට ඔවුන් යහමග ලබනු පිණිස ඔබ අවවාද කිරීම සඳහා ඔබගේ රබ්ගෙන් (පහළ) වූ සත්‍යයයි.

4. අල්ලාහ් කෙබන්දෙක්ද යත් අහස හා පොළොවද ඒ අතර ඇති දේද දින හයකින් මවා පසුව අර්ෂය මත තැන්පත් විය. ඔබට ඔහු හැර කිසිදු රැකවලෙකු හෝ කන්නලව් කරන්නෙකු නැත. මෙය ඔබ සිතා නොබලන්නේහිද?

5. අහසෙහි සිට පොළොව දක්වා ඇති කාරියන් ඔහු පාලනය කරන්නේය. පසුව ඔබ ගණිත ගිණුම් අනුව වසර දහසක් වන (එක්) දිනයක එය ඔහු වෙත එසවේ. 6. වසන් වී තිබෙන දෙය හා දෘශ්‍යමාන දෙය දන්නා ඔහුමය. අභිබවන්නාය. පරම දයාබරයාය.

7. ඔහු කෙබන්දෙක්ද යත් ඔහු කුමක් මැවූවේද ඒ සියල්ලක්ම ඉතා අලංකාර කළේය. තවද ඔහු මිනිසා මැවීම මැටි පසෙන් ආරම්භ කළේය. 8. පසුව ඉවත ලන ද්‍රවයක සාරයෙන් ඔහුගේ පරපුර ඇති කළේය. 9. පසුව ඔහුව පරිපූර්ණ ලෙස මවා තමාගේ ප්‍රාණයෙන් එයට පිම්බේය. තවද ඔබට ශ්‍රවණය දසුන හා හදවත ඇති කළේය. (එනමුදු) ඔබ කෘතඥ වන්නේ ඉතා මඳ වශයෙනි.

10. 'අප පොළොවෙහි නොපෙනී ගිය පසු නිශ්චය වශයෙන්ම අපි අළුත් මැවීමක් වන්නෙමුද?' යැයි ඔවුන් පවසන්නෝය. එසේ නැත. ඔවුන් තමාගේ රබ්ව හමුවීම ප්‍රතිකේෂප කරන්නන්ය.

11. (මුහම්මද්!) 'ඔබට නියම කර ඇති මරණයේ සුරදුකයා ඔබගේ ප්‍රාණය අත්පත් කරනු ඇත. පසුව ඔබ ඔබගේ රබ්ව වෙත හරවනු ලබන්නෙහිය' යැයි පවසන්න. 12. තවද වරදකරුවන් තම රබ්ව වෙත තමන්ගේ හිස් පහත් කළවුන් ලෙසින් 'අපගේ රබ්ව! අපි (සත්‍යය) දුටුවෙමු. ඇසුවෙමු. එහෙයින් අපව (ලොවට) ආපසු යවන්න. අපි යහකියා කරන්නෙමු. (මන්ද යත් දැන්) නිශ්චය වශයෙන්ම අපි තරයේ විශ්වාස කරන්නන් වෙමු' (යැයි ඔවුන් පවසන සැටි මුහම්මද්!) ඔබ දකිනු ඇත. 13. තවද අපි සිතුවේ නම් සෑම කෙනෙකුටම ඔහුගේ යහමග දී ඇත්තෙමු. නමුත් 'ඡිත් හා මිනිසුන් සෑම දෙනෙකුගෙන්ම නිරය මම පුරවමි' යන මාගෙන් වූ ප්‍රකාශය ස්ථිර විය. 14. එහෙයින් මෙම හමුවන ඔබගේ දිනය ඔබ අමතක කළ හෙයින් (දඬුවම) ඔබ රස විඳින්න. නිශ්චය වශයෙන්ම අපිද (අද දින) ඔබව අමතක කළෙමු. තවද ඔබ කරමින් සිටි දෙය වෙනුවෙන් සදාකාලික දඬුවම රස විඳින්න. 15. අපගේ වැකි විශ්වාස කරන්නේ එය සිහිපත් කරනු ලැබූ විට සිරස පහත් කරන්නන්ව වැටී තම රබ්වගේ ප්‍රශංසාව මගින් ආනිසංසනය කරන්නන්ය. තවද ඔවුහු ආඩම්බරද නොවෙති. 16. (රාත්‍රියෙහි නැගිට නැමදීම සඳහා) ඔවුන්ගේ ඉළ සයනයෙන් ඉවත්වෙයි. ඔවුහු තමන්ගේ රබ්ව බියෙන් හා ආශාවෙන් ප්‍රාර්ථනා කරති. තවද අප ඔවුන්ට දුන් දෙයින් ඔවුහු වියදම් කරන්නෝය. 17. එහෙයින් ඔවුන් කරමින් සිටි දෙයට කුලිය ලෙසින් ඔවුන් වෙනුවෙන් වසන් කර තිබෙන ඇසට සිසිල ගෙනෙන දෙය කුමක්දැයි කිසිවෙකු නොදනී.

18. කවුරුන් විශ්වාසවන්නයෙකු වූයේද ඔහු පාපතරයෙකු

මෙන් වේද? ඔවුහු සම නොවෙති. 19. එහෙයින් විශ්වාස කර යහකියා කරන්නන් ඔවුන් කරමින් සිටී දෙයට සංග්‍රහය ලෙසින් ඔවුන්ට (සදාකල්) රැඳෙන්නට ස්වර්ගයන් ඇත. 20. තවද කවුරුත් පව් කරන්නෝද ඔවුන්ගේ රැඳුම්පළ ගින්නයි. ඔවුහු එයින් පිට වන්නට සිතන සෑම මොහොතකදීම එයටම හරවනු ලබන්නෝය. තවද 'ඔබ කුමක් අසත්‍ය කරමින් සිටියෙහිද එම ගින්නෙහි වේදනාව රස විඳ බලන්න' යැයි ඔවුහු පවසනු ලබති. 21. තවද (පවෙන්) ඔවුන් හැරීම සඳහා (කියාමත් දිනයෙහි ලැබෙන) විශාල දඬුවම නොමැතිව (ලොවෙහි) සුළු දඬුවම්වලින්ද අප ඔවුන් රස විඳවන්නෙමු. 22. තවද තම රබ්ගේ වැකි මගින් සිහිපත් කරනු ලදුව එයින් පසු එය නොතකා හරින්නන්ට වඩා අපරාධකරුවා කවුරුන්ද? නිශ්චය වශයෙන්ම අප (මෙවැනි) වැරදිකරුවන්ට දඬුවම් කරන්නන් වෙමු.

23. නිශ්චය වශයෙන්ම අපි මුසාට පුස්තකය දුන්නෙමු. එහෙයින් (මුහම්මද්!) ඔහුව (එනම් අල්ලාහ්ව) හමුවීම විෂයයෙහි කිසිදු සැකයකට පත් නොවන්න. තවද ඔහුව ඉස්රායේල්ගේ දරුවන්ට යහමගක්ව කළෙමු. 24. තවද ඔවුන් ඉවසූ විට අපගේ අණ මගින් යහමගෙහි ගමන් කරන ප්‍රධානීන් ඔවුන්ගෙන් අපි පත් කළෙමු. තවද ඔවුහු අපගේ වැකි තරයේ විශ්වාස කරමින් සිටියෝය. 25. ඔවුහු කුමකින් පටහැනි වෙමින් සිටියෝද එ(ම විෂයයෙ)හි නිශ්චය වශයෙන්ම කියාමත් දිනයෙහි ඔබගේ රබ් ඔවුන් අතර විනිශ්චය කරනු ඇත. 26. ඔවුන්ට පෙර බොහෝ පරම්පරාවන් අප විනාශ කර තිබීම හා මොවුන් ඔවුන්ගේ වාසස්ථානයෙහි (දූන්) සැරිසරමින් සිටීම මොවුන්ට යහමග නොපෙන්වූයේද? නිශ්චය වශයෙන්ම මෙහි සාධක ඇත. ඔවුහු සවන් නොදෙන්නෝද?

27. නිශ්චය වශයෙන්ම අප විසළි පොළොවට ජලය ඇද

ගෙනවිත් එමගින් බෝග පිට කිරීම ඔවුහු නුදුටුවෝද? එයින් ඔවුන්ද ඔවුන්ගේ සිවුපාවුන්ද අනුභව කරති. (මෙය තම දැසින්ම) ඔවුහු නොදකින්නෝද? 28. තවද 'ඔබ සත්‍යවාදීන් නම් (පොරොණු වන ලද) මෙම ජය කවදා (එන්නේ)ද' යි ඔවුහු අසන්නෝය. 29. (මුහම්මද්!) 'ජයග්‍රහණ දිනයෙහි ප්‍රතිකෂේප කළවුන්ට ඔවුන්ගේ විශ්වාසය එල නොදේ. තවද ඔවුහු කල් දෙනුද නොලබති' යැයි ඔබ පවසන්න. 30. එහෙයින් ඔවුන්ව ඔබ නොතකා හැර බලාපොරොත්තුව සිටින්න. නිශ්චය වශයෙන්ම ඔවුන්ද බලාපොරොත්තු වන්නන්මය.

33. අල් අහ්සාබ් - සතුරු සේනාව (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ
නාමයෙන් (ආරම්භ කරමි)

1.වක්තෘවරයානෙනි! ඔබ අල්ලාහ්ට බියබැඳිවන්න. තවද ප්‍රතිකෂේප කරන්නන්ට හා වංචනිකයන්ට අවනත නොවන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් දන්නාව හා ශෝභාත් විතයාව සිටින්නේය. 2. ඔබගේ රබ්ගෙන් ඔබ වෙත පහළ කරන ලද 'වහි' පිළිපදින්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දෙය ගැන සංවේදියාය. 3. තවද ඔබ අල්ලාහ් මත පූර්ණ විශ්වාසය තබන්න. තවද භාරකරුවා ලෙසින් අල්ලාහ් සෑහේ.

4. කිසිම මිනිසෙකුට ඔහුගේ ඇතුලත හදවත් දෙකක් අල්ලාහ් පත් කර නොමැත. තවද ඔබගේ භාර්යාවන්ගෙන් කවුරුන්ව ඔබ (ඔබගේ මව්වරුන්ට) සම කළේද ඔවුන්ව ඔබගේ මව්වරුන් බවට ඔහු පත් කර නොමැත. තවද ඔබ දරුකමට ඇති කරන

පුතුන් ඔබගේ (නියම) පුතුන් බවට ඔහු පත් කළේද නැත. මේවා ඔබ ඔබගේ මුවින් පවසන ඔබගේ ප්‍රකාශ පමණි. තවද අල්ලාහ් සත්‍යය පවසන්නේය. තවද ඔහු නිසි මග පෙන්වන්නේය.

5. එහෙයින් ඔබ ඔවුන්ව ඔවුන්ගේ පියවරුන්ටම (හිමි කරමින්) අමතන්න. එයමය අල්ලාහ් වෙත යුක්තිසහගත වන්නේ. ඔබ ඔවුන්ගේ පියවරුන්ව නොදන්නේ නම් එවිට ඔවුහු ඔබගේ ධර්මයේ සොහොයුරන් වෙති. තවද නිදහස් කරන ලද ඔබගේ වහලුන් (මෙන්)ද වෙති. කුමන විෂයයෙහි ඔබ වැරදි කළෙහුද (එය පිළිබඳව) ඔබ මත කිසිදු වරදක් නැත. එනමුත් (වරදක් වන්නේ) කුමක් ඔබගේ හදවත් ඕනෑකමින්ම සිතන්නේද එයමය. තවද අල්ලාහ් සමාවන්නාය. දයාබරයාය.

6. විශ්වාසකරන්නන්ට තමන්ට වඩා (මෙම) වක්තෘවරයා ප්‍රමුඛතා ඇත්තෙකි. තවද ඔහුගේ බිරියන් ඔවුන්ගේ මව්වරුන්ය. තවද විශ්වාසිතයන්ට සහ සංක්‍රමණය කළවුන්ටත් වඩා ඥාතීන් ඔවුන්ගෙන් ඇතැමෙක් තවත් ඇතැමුන්ට අල්ලාහ්ගේ ධර්මයේ ඇති පරිදි ප්‍රමුඛතා ඇත්තන්ය. එනමුත් ඔබ ඔබගේ මිතුරන්ට යම් යහපතක් කිරීමට සිතුවේ නම් හැර. මෙය ධර්මයෙහි ලියන ලද්දක්ව ඇත.

7. තවද (සියලුම) වක්තෘවරුන්ගෙන්ද ඔබගෙන්ද නූන්ගෙන්ද ඉබ්‍රාහිම් ගෙන්ද මුසාගෙන් සහ මර්යම්ගේ පුත් ඊසාගෙන්ද අප සහතික ලබා ගත් මොහොත (මුහම්මද්! ඔබ මෙතෙහි කරන්න) තවද අප ඔවුන්ගෙන් ඉතා ස්ථිර සහතිකයක් ලබා ගත්තෙමු.

8. සත්‍යවන්නයින්ගෙන් ඔවුන්ගේ (වක්තෘවරුන්ගේ) සත්‍යය පිළිබඳ ඔහු ඇසීම සඳහාය. තවද ප්‍රතිකෂේප කරන්නන්ට වේදනාකාරී හිංසනය සුදානම් කර ඇත.

9. විශ්වාසිතයින්! ඔබ මත අල්ලාහ් කර ඇති දායාදය ඔබ මෙතෙහි කරන්න. ඔබ වෙත (සතුරු) සේනා

පැමිණි මොහොතෙහි (වණ්ඩ) මාරුතයක් හා ඔබ නුදුටු එක් සේනාවක්ද ඔවුන්ට එරෙහිව අපි එව්වෙමු. තවද අල්ලාහ් ඔබ කරන දෙය බලන්නෙක්ව සිටින්නේය.

10. ඔබගේ ඉහළින්ද ඔබගේ පහළින්ද ඔවුන් ඔබ වෙත පැමිණි මොහොත තවද (ඔබගේ) බැල්ම ඇලවී (ඔබගේ) හදවත් (හිතිය නිසා) ඔබගේ උගුරුදණ්ඩට ළඟා වී තිබුණු මොහොත (අල්ලාහ් බලමින් සිටියේය). තවද ඔබ අල්ලාහ් පිළිබඳව නොයෙක් සිතුවිලි සිතමින් සිටියෙහුය. 11. විශ්වාසවන්තයින් පරීක්ෂණයට ලක් වී ඉතා දැඩි කම්පාවට පත් කරනු ලැබුවේ මෙතැන්හිය.

12. තවද වංචනිකයන් හා කවුරුන්ගේ හදවත්හි රෝගය තිබුනේද ඔවුහු 'අපට අල්ලාහ් හා ඔහුගේ දූතයා මුලා කිරීම මිස (අන් කිසිවක්) පොරොණු නොවූහ' යැයි පැවසූ මොහොත (මෙතෙහි කරන්න). 13. තවද ඔවුන්ගෙන් එක් පිරිසක් (මදීනා වැසියන්ට) 'යස්රිබ් වැසියනි! (යුධ බිමෙහි දැන් ඔබට ආරක්ෂාකාරී) රැළුම් පළක් නොමැත. එහෙයින් ඔබ හැරී යන්න' යැයි පැවසූ මොහොත (මෙතෙහි කරන්න). ඔවුහුගෙන් තවත් පිරිසක් ඔවුන්ගේ නිවහන් අනාරක්ෂිතව නොතිබෙන විටම 'නිශ්චය වශයෙන්ම අපගේ නිවහන් අනාරක්ෂිතව තිබේ' යැයි වක්තෘවරයාගෙන් (ආපසු යෑමට) අනුමැතිය පැතුවෝය. ඔවුහු (යුධ පිටියෙන් පිටුපා) පළා යාම හැර අන් කිසිවක් නොපතන්නෝය.

14. තවද එහි නොයෙක් දිශාවලින් ඔවුන් වෙත (සතුරු සේනා) ඇතුල් කරනු ලැබ පසුව කලබල කරන මෙන් ඔවුන් (සතුරන් විසින්) ඉල්ලා සිටිනු ලැබුවේ නම් ඔවුන් එය කරන්නට ඇත. මඳක් මිස ඔවුන් එහි රැඳෙන්නේ නැත. 15. තවද ඔවුන් පිටුපා දුවන්නේ නැත යැයි මෙයට පෙර නිශ්චය වශයෙන්ම ඔවුහු අල්ලාහ්ට පොරොණු වී සිටියෝය. තවද අල්ලාහ්ට කරන ලද පොරොණුව ප්‍රශ්න කරනු ලබන්නක්ය. 16. මරණයෙන්

හෝ ඝාතනයෙන් ඔබලා (බියව) පැන ගියද, ඉන් ඔබට එලක් නොවේ. එම සැපත මද කළකට යැයි (වක්තෘ) ඔබ පවසන්න.

17. 'අල්ලාහ් ඔබට යහපතක් හෝ ඔබට දයාවක් සිතුවේ නම් අල්ලාහ්ගෙන් ඔබව මුදවන්නේ කවුරුන්ද? යැයි ඔබ අසන්න. තවද ඔවුහු තමන් වෙනුවෙන් අල්ලාහ් හැර රැකවලෙකු හෝ උදව්කරුවෙකු නොලබන්නෝය.

18. ඔබ අතුරින් (සංග්‍රාමයට යන්නන්ව) වළක්වන්නන්වද තම සොහොයුරන්ට 'ඔබ අප වෙත පැමිණෙන්න' යැයි පවසන්නන්වද නිශ්චය වශයෙන්ම අල්ලාහ් දන්නේය. තවද සුළු පිරිසක් මිස සටනට නොපැමිණෙන්නෝය.

19. (යුද්ධයෙන් ලැබුණු වස්තූන් විෂයයෙහි ඔවුහු) ඔබ මත මසුරන්ව සිටින්නෝය. එවිට (සතුරන් පිළිබඳ) බිය ඇති වූ විට මරණයෙන් සිහිසුන් වූවන් ලෙසින් ඔවුන් තම ඇස් බමවමින් ඔබ දෙස බලනු ඔබ දකිනු ඇත. එම බිය ඉවත් වූ විට (සටනින් ඇති වුණු) යහපත මත තණ්හාව ඇති වී තියුණු දිවෙන් ඔබව රිදවන්නෝය. එවැන්නෝ විශ්වාස නොකරති. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාව නිෂ්ඵල කළේය. තවද මෙය අල්ලාහ්ට පහසු දෙයක්ව තිබේ.

20. (සතුරු) සේනාව (තවමත්) නොගියෝය යනුවෙන්ම මොවුහු සිතන්නෝය. (එම) සේනාව (ආපසු) පැමිණියේ නම් ඔවුන් නිශ්චය වශයෙන්ම ගම්බදට පිටවී ගොස් ඔබ ගැන තොරතුරු විමසමින් සිටින්නට තිබුනේ නම් (කෙතරම් හොඳදැයි) ඔවුහු ආශා කරන්නෝය. ඔවුහු ඔබ අතර සිටියේ නම් මඳක් හැර සටන් නොකරති.

21. අල්ලාහ්වද අවසාන දිනයද පතමින් අල්ලාහ් අධිකව සිහිකරමින් සිටින්නාට අල්ලාහ්ගේ දූතයා කෙරෙහි ඔබට අලංකාර ආදර්ශයක් ඇත. 22. තවද විශ්වාසවන්තයින් (සතුරු) සේනාව දුටු මොහොත 'මෙයයි අල්ලාහ් හා ඔහුගේ දූතයා

පොරොන්දු වූ දෙය. තවද අල්ලාහ් හා ඔහුගේ දූතයා සත්‍යයම පැවසුවෝය' යැයි කීවෝය. තවද ඔවුන්ට මෙම විශ්වාසය හා අවනත වීම හැර (අන් කිසිවක්) අධික නොකළෝය.

23. විශ්වාසවන්තයින් අතර ඇතැම් පිරිමි සිටින්නෝය කුමන විෂයයෙහි ඔවුන් අල්ලාහ් මත ගිවිසන්නෝද එහි ඔවුහු සත්‍ය පැවසුවෝය. එහෙයින් ඔවුන් අතුරින් තමන්ගේ අරමුණ අත් කරගත්තෝද සිටිති. තවද ඔවුන් අතරින් (එය) බලාපොරොත්තු වෙමින් සිටින්නෝද සිටිති. තවද (ඔවුන්ගේ පොරොන්දුවේ) ඔවුහු කිසිදු වෙනස් කිරීමක් නොකළෝය. 24. සත්‍යවාදීන්ට ඔවුන්ගේ සත්‍යය නිසා අල්ලාහ් කුලී දීමටද වංචනිකයන්ට ඔහු සිතුවේ නම් ඔවුන්ට දඬුවම් කිරීමටද නැතිනම් ඔවුන්ට සමා වීම පිණිස (අල්ලාහ් මෙසේ කරන්නේ)ය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාවන්නාව හා දයාබරයාව සිටින්නේය.

25. තවද ප්‍රතිකෂේප කළවුන්ව ඔවුන්ගේ ක්‍රෝධයෙහිම අල්ලාහ් හරවා දැමීමේය. (මෙම යුද්ධයෙන්) ඔවුහු කිසිදු යහපතක් නොලැබූහ. (මෙම) යුද්ධයෙහි විශ්වාසිතයන්ට අල්ලාහ් ප්‍රමාණවත් වූයේය. තවද අල්ලාහ් ශක්තිවන්තයාව හා අභිබවන්නාව සිටින්නේය.

26. තවද පුස්තකයේ ජනයන්ගෙන් ඔවුන්ට උදව් කළවුන්ව ඔවුන්ගේ බලකොටුවල සිට (අල්ලාහ්) බැස්සවූයේය.(තවද) ඔවුන්ගේ හදවත්වල දැඩි හිතියද (ඔහු) දැමීමේය. (මෙහිසා) එක් පාර්ශවයක් ඔබ විනාශ කර දමන්නෙහුය. තවත් පාර්ශවයක් සිරභාරයට ගන්නෙහුය.

27. තවද ඔහු ඔවුන්ගේ භූමිය ඔවුන්ගේ නිවෙස් හා ඔවුන්ගේ වස්තූන් සහ (මෙතෙක්) ඔබ පය තබා නොතිබුණු (ඔවුන්ගේ තවත්) පෙදෙස්ද ඔබට උරුම කර දුන්නේය. තවද අල්ලාහ් සෑම දෙය මතම බලය ඇත්තාය.

28. වක්තාවරයාණෙනි! 'ඔබ මෙම ලොව හා එහි අලංකාරය

පතන්නන්ව සිටින්නේ නම් එන්න ඔබට මම (එම) සැපය දෙන්නෙමි. සුන්දර මුදාහැරීමක් ලෙසින් (අපගේ විවාහ බන්ධනයද) මුදා හරින්නෙමි' යැයි ඔබගේ බිරියන්ට පවසන්න.

29. 'එසේ නොමව අල්ලාහ්වද ඔහුගේ අවසාන දූතයාවද අවසාන නිවහනද පතන්නන්ව ඔබ සිටින්නේ නම් ඒ නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබ අතුරින් යහපත ඇත්තියන්ට අති විශිෂ්ඨ කුලිය සුදානම් කර ඇත්තේය' (යැයිද පවසන්න)

30. වක්තෘවරයාගේ බිරියනි! ඔබගෙන් කවුරුත් ප්‍රකට නින්දිත කාරියක් කරන්නේද ඔවුන්ට හිංසනය දෙගුණ කරනු ඇත. මෙය අල්ලාහ්ට ඉතා පහසු කාරියක්ව තිබෙන්නේය.

31. තවද ඔබ අතරින් කවුරුත් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වී යහකියා කරන්නේද ඇයට හිමි කුලිය අපි ඇයට දෙවරක් දෙන්නෙමු. තවද ඇයට ඉතා ගෞරවනීය බොජුන්ද අපි සුදානම් කර ඇත්තෙමු. 32. වක්තෘවරයාගේ බිරියනි! ඔබ අන් ස්ත්‍රීන්ගෙන් කිසිදු කෙනෙකු මෙන් නොවේ. ඔබ (අල්ලාහ්ට) බියබැති වන්නේ නම් ඔබගේ කථාවේ (විලාශයෙහි) සුකොමල නොවන්න. මන්ද යත් කවුරුන්ගේ හදවතෙහි රෝගය තිබෙන්නේද එවැන්නා (වැරදි) ආශා ඇති කර ගනු ඇත. තවද ඔබ සෘජු ලෙසින්ම කථා කර දමන්න.

33. (තවද) ඔබගේ නිවෙස්වලම ඔබ රැඳී සිටින්න. පෙර අඥාණ කාලයේ (ස්ත්‍රීන් ඔවුන්ගේ අවයව) නිරාවරණය කළාක් මෙන් නිරාවරණය කර (නිවසින් පිට නිකරුනේ) සැරිනොසරන්න. තවද සලාතය ඉටු කරන්න. සකාතයද දෙන්න. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වන්න. (වක්තෘවරයාගේ) නිවැසියනි! ඔබ කෙරෙන් අපවිත්‍රය යවා ඔබව සම්පූර්ණයෙන්ම පවිත්‍ර කිරීමම අල්ලාහ් (මෙමගින්) සිතන්නේය.

34. තවද ඔබගේ නිවෙස්වල පාරායණය කරනු ලබන අල්ලාහ්ගේ

වැකි හා ශෝණය මෙතෙහි කරන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සුක්ෂමව දන්නා හා සංවේදියාව සිටින්නේය.

35. නිශ්චය වශයෙන්ම මුස්ලිම්වරුන් වන පිරිමින්ද මුස්ලිම්වරුන් වන ස්ත්‍රීන්ද විශ්වාසිතයන් වන පිරිමින්ද විශ්වාසිතයන් වන ස්ත්‍රීන්ද නැමදුම් කරන පිරිමින්ද නැමදුම් කරන ස්ත්‍රීන්ද සත්‍යය කථා කරන පිරිමින්ද සත්‍යය කථා කරන ස්ත්‍රීන්ද ඉවසන්නන් වන පිරිමින්ද ඉවසන්නන් වන ස්ත්‍රීන්ද බියබැතිව ක්‍රියා කරන පිරිමින්ද බියබැතිව ක්‍රියා කරන ස්ත්‍රීන්ද දන් දෙන පිරිමින්ද දන් දෙන ස්ත්‍රීන්ද උපවාසය රකින පිරිමින්ද උපවාසය රකින ස්ත්‍රීන්ද සිය රහස් ස්ථාන රකින පිරිමින්ද (එසේ) රකින ස්ත්‍රීන්ද අල්ලාහ්ව වැඩියෙන් මෙතෙහි කරන පිරිමින්ද (එසේ) මෙතෙහි කරන ස්ත්‍රීන්ද යන මොවුන්ට අල්ලාහ් සමාව විශිෂ්ඨ කුලියක් ලෙස සුදානම් කර ඇත්තේය. 36. අල්ලාහ් සහ ඔහුගේ දූතයා යම් කාරියක් තීරණය කළ පසු තමන් ස්වකීයව අදහස් පළ කිරීමට විශ්වාසිතයන් වන පිරිමින්ට හෝ ස්ත්‍රීන්ට අයිතියක් නැත. කවුරුන් (එහි) අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට විරෝධ වන්නේද ඔහු ප්‍රකට නොමග යෑමක් ලෙසින්ම නොමග යන්නේය.

37. (මුහම්මද්!) අල්ලාහ් කවුරුන්ට දායාද කර (කවුරුන්ට) ඔබද (ඔහුව වහල් බවින් නිදහස් කිරීම මගින්) උපකාර කළේද ඔහු අමතා 'ඔබගේ බිරිය විවාහ බන්ධනයෙන් නිදහස් නොකර ඔබ සමගම රඳවා ගන්න. තවද අල්ලාහ්ට බියබැති වන්නැ'යි ඔබ කී සමයෙහි (සිදු වූ දෙය මෙතෙහි කරන්න. එසේ කිරීමෙන්) අල්ලාහ් පිට කරන්නට තිබුණු දෙය ඔබ තුලම ඔබ සඟවා ගත්තෙහිය. තවද ඔබ මිනිසුන්ට බිය වන්නෙහිය. තවද අල්ලාහ්ගේ ඔබ බියවන්නට සුදුස්සා. ජයිද් සිය අවශ්‍යතාවය (ජයිනබ් වන) ඇයගෙන් ඉටු කර ගත් විට අපි

ඇයව ඔබට විවාහ කර දුන්නෙමු. (අප මෙසේ කළේ ඇයිද යත්) විශ්වාසිකයන් විසින් (දරුකමට) ඇති දැඩි කරනු ලැබුවන්ගේ ස්ත්‍රීන් වන ඔවුන්ගෙන් (ඇති දැඩි කරනු ලැබුවන් වන) ඔවුන් තම අවශ්‍යතාවය ඉටු (කර පසුව තලාක්) කළ විට තමන්ගේ ඇති දැඩි කරනු ලැබුවන්ගේ බිරියන් (විවාහ කරගැනීමෙහි) විශ්වාසිතයන් මත වරදක් නොවීම පිණිසය. තවද අල්ලාහ්ගේ අණ සිදු විය යුතුමය (වන හෙයින්) 38. වක්තාවරයා මත ඔහු වෙනුවෙන් අල්ලාහ් තීරු කළ දෙයෙහි කිසිදු වරදක් නැත. මෙයට පෙර විසුවවන්ට වූ මාර්ගයද වූයේ මෙයමය. තවද අල්ලාහ්ගේ අණ තීරු කරන ලද තීරණයක්ව තිබෙන්නේය. 39. (පෙර සිටි දූතයන්) කෙබන්දන්ද යත් අල්ලාහ්ගේ පණිවිඩ ඔවුහු (කිසිදු වෙනස් කිරීමකින් තොර මිනිසුන්ට) දන්වන්නෝය. තවද ඔවුහු ඔහුටම බිය වෙති. අල්ලාහ් හැර අන් කිසිවෙකුට ඔවුහු බිය නොවෙති. ගණන් ඇසීමට අල්ලාහ්ම ප්‍රමාණවත්ය. 40. ඔබගේ පිරිමි (දරුවන්) කිසිවෙකුට මුහම්මද් පියෙකු ව සිටියේ නැත. (ඔහු) අල්ලාහ්ගේ දූතයාවද වක්තාවරුන්ට මුද්‍රාවක්වද සිටින්නේය. තවද අල්ලාහ් සෑම දෙයක් ගැනම දන්නාය.

41. විශ්වාසිතයනි! අල්ලාහ්ව අධිකව සිහිපත් කිරීමක් ලෙසින් සිහිපත් කරන්න. 42. උදෙසෙහි හා සැන්දෑවෙහි ඔහුව සුවිශුද්ධ කරන්න. 43. ඔහු කෙබන්දෙක්ද යත් ඔබ මත ඔහු ශාන්තිය ඇති කරන්නේය. තවද ඔබව අඳුරේ සිට ආලෝකයට පිට කරනු පිණිස ඔහුගේ මලාඉකාවරු (ඔබ වෙනුවෙන් කන්නලව් කරන්නෝය). තවද අල්ලාහ් විශ්වාසිතයන් මත දයාව ඇත්තාය. 44. ඔහුව ඔවුන් හමු වන දිනයෙහි ඔවුන්ට හිමි පඬුර වනු ඇත්තේ '(ඔබට) ශාන්තිය ඇති වේවා' යන්නයි. තවද ඔවුන් වෙනුවෙන් ගෞරවනීය කුලියද ඔහු සුදානම් කර ඇත්තේය.

45. වක්තාවරයාණෙනි! නිශ්චය වශයෙන්ම අපි ඔබ

සාක්ෂි දරන්නෙකු වද සුබාරංචි පවසන්නෙකු වද හා අවචදා කරන්නෙකු වද එවා ඇත්තෙමු. 46. තවද අල්ලාහ් වෙත ඔහුගේ අනුමැතියෙන් යුතුව (මිනිසුන්) කැඳවන්නෙකු ලෙසින්ද කාන්තිමත් පහනක් ලෙසින්ද (අපි ඔබ එවා ඇත්තෙමු) 47. (මුහම්මද්!) අල්ලාහ් වෙතින් ඔවුන්ට දැවැත්ත දායාද ඇත යැයි විශ්වාසිකයන්ට ඔබ සුබාරංචි පවසන්න. 48. තවද ප්‍රතිකේෂ්ප කරන්නන්ට හා වංචනිකයන්ට ඔබ අවනත නොවන්න. ඔවුන් දෙන්නාවූ හිංසන (ඔබ නොසලකා) අත් හැර දමන්න. මුළුමනින්ම අල්ලාහ් මත විශ්වාසය තබන්න. භාර ගන්නෙකු ලෙසින් අල්ලාහ්ම ප්‍රමාණවත්ය.

49. විශ්වාස කළවුනි! ඔබ විශ්වාස කළ ස්ත්‍රීන් විවාහ කර පසුව ඔවුන්ව ස්පර්ශ කිරීමට පෙර ඔබ ඔවුන්ව විවාහ බන්ධනයෙන් නිදහස් කළහොත් (එවැනි ස්ත්‍රීන්හට) ඔබ කුමක් ගනන් බලන්නේද එවැනි 'ඉද්දා' ඔවුන් මත (නියම කිරීමේ අයිතිය) ඔබට නැත. එහෙයින් ඔබ ඔවුන්ට යමක් දී සුන්දර ආකාරයෙන් ඔවුන් නිදහස් කර දමන්න.

50. වක්තාවරයාණෙනි! කවුරුන්ගේ මහර් (දීමනාව) ඔබ දුන්නේද එවැනි ඔබගේ බිරියන්වද අල්ලාහ් ඔබට ලබා දී ඇත්තන් අතරින් ඔබගේ දකුණතින් හිමි කර ගන්නවුවන්ද (මක්කාවේ සිට) ඔබ සමග සංක්‍රමණය කර පැමිණි ඔබගේ පියාගේ සොහොයුරයන්ගේ සහ සොහොයුරියන්ගේ දුවරුන්වද ඔබගේ මවගේ සොහොයුරන් සහ සොහොයුරියන්ගේ දුවරුන්වද (විවාහ කර ගැනීම) නිශ්චය වශයෙන්ම අපි අනුමැතිය දී ඇත්තෙමු. තවද විශ්වාස කළ ස්ත්‍රීයක් තමාව වක්තාවරයාට කැප කර වක්තාවරයාද ඇයව විවාහ කර ගන්නට කැමති වෙයි නම් (එයටද අපි අනුමැතිය දී ඇත්තෙමු තවද. වක්තාවරයානෙනි!) මෙය අන් විශ්වාසිකයන්ට නොව ඔබට පමණක් වෙසෙසින් දී

තිබෙන්න(ා වූ අනුමැතිය)කි. (විශ්වාස කළ අන් අය විෂයයෙහි) ඔවුන්ගේ බිරියන්හිද ඔවුන්ගේ දකුණත හිමි කර ගත්තවුන්හිද අප ඔවුන්ට නියම කර ඇති අණ (කුමක්දැයි) අපි දන්නෙමු. ඔබට කිසිදු අසිරුතාවයක් ඇති නොවනු පිණිස (ඔබට විශේෂ අනුමැති දී ඇත්තෙමු) තවද අල්ලාහ් සමාවන්නාවද දයාබරයාවද සිටින්නේය.

51. (මුහම්මද්! ඔබගේ බිරියන් වන) ඔවුන්ගෙන් ඔබ කැමති කෙනෙකු ව ඉවත් කර තැබිය හැකිය. ඔබට කැමති කෙනෙකු ව ඔබ සමග නවතා ගතද හැකිය. ඔබ ඉවත් කර තැබූ (භාර්යා)වන්ගෙන් කවුරුන්ව (ඔබ නැවත එක් කර ගැනීමට) සිතන්නේද එය ඔබට වරදක් නැත. එය ඔවුන්ගේ ඇස් සිසිල් වන්නටද ඔවුන් දුක් නොවී සිටීමටද ඔබ ඔවුන් සියල්ලන්ටම කුමක් දුන්නේද එමගින් සෑහීමට පත් වීමටද මෙය ඉතා සමීප වනු ඇත. තවද ඔබගේ හදවත්වල කුමක් තිබෙන්නේද යන්න අල්ලාහ් දන්නේය. තවද අල්ලාහ් දන්නාව හා ඉවසා දරා ගන්නාවද සිටින්නේය.

52. (මුහම්මද්! මෙයට) පසුව ඔබගේ දකුණත හිමි කර ගත්තන් හැර අන් ස්ත්‍රීන් (විවාහ කිරීමට) හෝ නැත්නම් (ඔබගේ බිරියන් වන) මොවුන් වෙනුවෙන් ඔවුන්ව මාරු කර ගැනීමටද ඔබට අනුමැතිය නැත. අල්ලාහ් සියලු දේ අධීක්ෂණය කරන්නාව සිටින්නේය.

53. විශ්වාස කළවුනි! ආහාර සඳහා ඔබට අනුමැතිය දෙනු ලැබුවොත් මිස එය පිළියෙල කරනු ලැබීම අපේක්ෂා නොකරන්නන් ලෙසින් (වුවද) වක්තාවරයාගේ නිවසට නොපිවිසෙන්න. එසේ වුවද ඔබට ඇරියුම් කරනු ලැබුවහොත් එවිට පිවිසෙන්න. පසුව ඔබ ආහාර ගෙන අවසන් වුවහොත් සල්ලාපයෙහි කැමැත්ත දක්වන්නන්ව (එහි රැදී නොසිට) විසිරී යන්න. මෙය (එනම් එහි රැදී සිටීම) වක්තාවරයාට හිරිහැර

ගෙන දෙන්නක් විය. එහෙයින් ඔහු ඔබට (මෙය කීමට) ලැජ්ජා වන්නේය. නමුත් අල්ලාහ් සත්‍යය කීමට ලැජ්ජා නොවන්නේය. තවද (වක්තෘවරයාගේ බිරියන් වන) ඔවුන්ගෙන් යමක් ඉල්ලා සිටින විට ඔබ තීරයකට ඔබ්බෙන් සිටම ඔවුන්ගෙන් එය අසන්න. මෙය ඔබගේ හදවත්වලට හා ඔවුන්ගේ හදවත්වලට ඉතා පවිත්‍ර වන්නේය. තවද අල්ලාහ්ගේ දූතයාට හිරිහැර කිරීම ඔබට නුසුදුසුය. ඔහුගේ බිරියන් ඔහුගෙන් පසු ඔබ විවාහ කර ගැනීමද කිසි විටෙක නොකළ යුතුය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් වෙත එය දූවැන්න (පාපයක්)ව තිබෙන්නේය. 54. එක් කරුණක් ඔබ හෙළි කළද නැත්නම් එය වසන් කළද එවිට නිශ්චය වශයෙන්ම අල්ලාහ් සෑම දෙයක් ගැනම දන්නාව සිටින්නේය.

55. ස්ත්‍රීන් සිය පියවරුන් (ඉදිරියටද) සිය පිරිමි දරුවන් (ඉදිරියටද) තම සොහොයුරන් (ඉදිරියටද) තම සොහොයුරන්ගේ පුතුන් (ඉදිරියටද) තම සොහොයුරියන්ගේ පුතුන් (ඉදිරියටද) තම ස්ත්‍රීන් (ඉදිරියටද) තම දකුණත් හිමි කර ගත්තවුන් (ඉදිරියටද පැමිණීමේ)හිද කිසි වරදක් නැත. ඔබ අල්ලාහ්ට බියබැති වන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සෑම දෙයක් කෙරෙහිම සාක්ෂිකරුවෙකු ව සිටින්නේය.

56. නිශ්චය වශයෙන්ම අල්ලාහ්ද ඔහුගේ මලාඉකාවරුන්ද වෘක්තෘවරයාහට සලවාත් කියති. (එහෙයින්) විශ්වාස කළවුනි! ඔබද ඔහුට සලවාත් හා සලාම් පවසන්න. 57. නිශ්චය වශයෙන්ම අල්ලාහ්ව හා ඔහුගේ දූතයාට හිරිහැර ගෙන දෙන්නවුන්ව අල්ලාහ් මෙලොවෙහිද එලොවෙහිද ශාප කර ඇත්තේය. නින්දිත හිංසනයද ඔවුන් වෙනුවෙන් සුදානම් කර ඇත්තේය. 58. තවද විශ්වාස කළ පුරුෂයන්වද විශවාස කළ ස්ත්‍රීන්ටද ඔවුන් නොකළ වරදක් (කළෝ යැයි) පවසා හිරිහැර

කරනවුන් නිශ්චය වශයෙන්ම (දුවැන්න) අසත්‍ය වෝදනාවක්ද ප්‍රකට පවක්ද උසුලා ගත්තෝය.

59. වක්තාවරයාණෙනි! ඔබගේ බිරියන්ටද ඔබගේ දුවරුන්ටද විශ්වාස කළවුන්ගේ ස්ත්‍රීන්ටද ඔවුන්ගේ මොට්ටක්කිලිය පහත් කර ගන්නා මෙන් පවසන්න. එමගින් ඔවුන් (යහපත් ස්ත්‍රීන් යැයි) දූන ගැනීමට මෙය ඉතා සමීප (පිළිවෙතක්) වනු ඇත. එවිට ඔවුන් (අන්‍යයන් විසින්) හිරිහැර කරනුද නොලබන්නෝය. තවද අල්ලාහ් සමාවන්නාවද පරම දයාබරයාවද සිටින්නෝය.

60. (මුහම්මද්!) වංචනිකයක්ද කවුරුන්ගේ හදවත්වල රෝගය තිබෙන්නේද ඔවුන්ද මදිනාවෙහි අසත්‍ය ප්‍රචාර කරනවුන්ද (මෙවැනි දේවලින්) ඉවත් නොවුවහොත් නිශ්චය වශයෙන්ම අපි ඔබව ඔවුන්ට නියම කරන්නෙමු. පසුව ඉතා මඳක් මිස ඔවුන් එහි ඔබගේ අසල්වැසියන්ව වාසය නොකරන්නෝය. 61. ශාප කරණු ලැබූ ඔවුන්ව කොතැනකදී හෝ විනාශයට ලක්වෙති. තවද මරණයට පත් කරනු ලබන්නෝය. 62. මෙයට පෙර විසුවන්ට අල්ලාහ්ගේ වර්යාව (වූයේ මෙය)යි. (එහෙයින් මුහම්මද්!) ඔබ අල්ලාහ්ගේ වර්තාවෙහි කිසිදු වෙනසක් නොලබන්නෙහිය.

63. (මුහම්මද්!) එලොව දිනය ගැන (එය කවදා එන්නේදැයි) මිනිස්සු අසන්නෝය. 'එහි ඥාණය තිබෙන්නේ අල්ලාහ්වෙතමය' යැයි ඔබ පවසන්න. තවද එලොව දිනය නොබෝ කලකින් ඇති විය හැකිය යැයි ඔබට දන්වන්නේ කුමක්ද? 64. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ප්‍රතිකෂේප කරන්නන්ව ශාප කර දමීමේය. බුර බුරා දූල්වෙන ගින්න ඔවුන් වෙනුවෙන් සුදානම් කර ඇත්තෝය. 65. ඔවුන් එහි සදාකල් රැඳෙන්නන්ය. (තමන්ව) රැක ගන්නෙකු හෝ උදව් කරන්නෙකු ඔවුහු නොලබන්නෝය. 66. ඔවුහුගේ මුහුණු ගින්නේ පෙරලනු ලබන දිනයෙහි 'අල්ලාහ්ට අප අවනත වන්නට තිබුනි නොවේද? (ඔහුගේ)

දූතයාටද අවනත වන්නට තිබුනි නොවේද’ යි පවසන්නෝය.

67. තවද ‘අපගේ රබ්! නිශ්චය වශයෙන්ම අපි අපගේ නායකයන්ටද ප්‍රධානීන්ටද අවනත වූයෙමු. එහෙයින් ඔවුහු අපව නොමග හැරියෝය’ යැයි පවසති. 68. එහෙයින් ‘අපගේ රබ්! ඔබ ඔවුන්ට දෙගුණයක් හිංසනය දෙනු මැන. තවද දූවැන්න ශාපයකින් ඔවුන්ට ශාප කරනුද මැන’ (යැයිද පවසන්නෝය.

69. විශ්වාස කළවුනි! මුසාට හිරිහැර කළවුන් මෙන් ඔබද නොවන්න. පසුව ඔවුන්කී දෙයින් අල්ලාහ් ඔහුව නිර්දෝශි කළේය. තවද ඔහු අල්ලාහ් වෙත විශාල සුදුසුකමක් ලැබුවෙකු ව සිටියේය.

70. එහෙයින් විශ්වාස කළවුනි! ඔබ අල්ලාහ්ට බියබැති වන්න. යුක්තිසහගත ප්‍රකාශයක්ම ප්‍රකාශ කරන්න. 71. (ඔබ එසේ කළහොත්) ඔහු ඔබගේ ක්‍රියා ඔබට පිළිවෙලක් කරන්නේය. ඔබගේ පාපයන්ද ඔබට සමා කරන්නේය. තවද කවුරුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වන්නේද එවිට ඔහු විශිෂ්ඨ ජයක් ලෙසින් ජය ලැබුවේය.

72. නිශ්චය වශයෙන්ම අපි (මෙම) වගකීම අහස් පොළොව හා කඳුවලට (මෙය භාර ගන්නා මෙන්) ගෙනහැර පෙන්වූයෙමු. එවිට එය උසුලා ගැනීමෙන් ඒවා ඉවත් වූයේය. තවද එයට ඒවා බිය විය. (එනමුත්) මිනිසා එය උසුලා ගත්තේය. නිශ්චය වශයෙන්ම ඔහු අනුවණ අපරාධකරුවෙක්වම සිටින්නේය.

73. වංචනිකයන් වන පිරිමින් හා වංචනිකයන් වන ස්ත්‍රීන්ව ෂීර්ක් තබන පිරිමින් හා ෂීර්ක් තබන ස්ත්‍රීන්ව අල්ලාහ් වේදනා කරනු පිණිසද විශ්වාස කළවුන් වන පිරිමින් හා විශ්වාස කළවුන් වන ස්ත්‍රීන් වන ඔවුන්ගේ ඤාමා අයැදීම පිළිගෙන සමාවන්නට (ඔහු මෙසේ කළේය). අල්ලාහ් සමාවන්නාව හා පරම දයාබරයාව සිටින්නේය.

34. අස්සබ්ද - සබ්ද නගරය (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අහස්හි ඇත් දේද පොළොවෙහි ඇති දේද ඔහුටම හිමිවන එවැනි අල්ලාහ්ටය සියලුම ප්‍රශංසා. තවද අවසාන(දින)යෙහි සියලු ප්‍රශංසාද ඔහුටම හිමිය. ඔහු ඥාණිත්විතයාය. සංවේදියාය.
2. පොළොවට ඇතුල් වන දේද එයින් පිට වන දේද අහසේ සිට බසින දේද එයට නගින දේද ඔහු දන්නේය. තවද ඔහු පරම දයාබරයාය. සමාවන්නාය.

3. තවද ‘එළොව) දිනය අපට (කිසිසේත්) එන්නේම නැත’ යැයි ප්‍රතිකෂේප කළහු පවසන්නෝය. (මුහම්මද්!) ‘එසේ නොවේ. ගුප්ත දෙය ගැන දන්නා මාගේ රබ් මත දිවුරා (කියමි එය ඔබ වෙත එන්නේමය). අහස්හි හෝ පොළොවෙහි (ඇති දේවලින්) අංශුමාත්‍ර දෙයක් හෝ ඔහුගෙන් වසන් වන්නේ නැත. තවද එ යට වඩා කුඩා හෝ ලොකු කිසිවක් පැහැදිලි පුස්තකයක නොලියා නොතිබෙන්නේය’ යැයි ඔබ පවසන්න.

4. විශ්වාස කර යහකියාද කළවුන්ට (එදින) ඔහු කුලී දෙනු පිණිස (එසේ ලියා ඇත) ඔවුන්ට සමාව හා ගෞරවනීය බොජුන්ද ඇත.

5. තවද අපගේ වැකි විෂයයෙහි (අපව) නොහැකියාවට පත් කරන්(නට අදහස් කර)න්නව වැයමි කරමින් සිටි එවැන්නන්ට හිංසනවලින් දුවැන්න හිසංසනය ඇත.

6. (මුහම්මද්!) තවද (පුස්තකයේ ජනයන් අතර) දැනුම දෙනු ලැබුවන් ඔබගේ රබ් වෙතින් ඔබට පහළ කර ඇති මෙයම සත්‍යය යැයිද සියල්ලන්වම අහිබැවූ ප්‍රශංසා හිමියාගේ සෘජු මාර්ගයට මෙය මං පෙන්වනු ඇත යැයිද දකින්නෝය.

7. තවද ප්‍රතිකෂේප කරන්නෝ (අන් අය අමතා) ‘ඔබ

(මරණයට පත් වී) කැබලි කැබලිවලට පත් කරනු ලැබූ විට (නැවතත්) නිශ්චය වශයෙන්ම ඔබ නව මැවිල්ලක සිටිනු ඇත යැයි පවසන කෙනෙකුට අප ඔබට දන්වන්නද' යි (සරදමින්) අසන්නෝය. 8. 'ඔහු අල්ලාහ් මත බොරුවක් ගොතන්නේද නැත්නම් ඔහුට උමතු වක් තිබේද?' (යැයිද ඔවුහු පවසන්නෝය). නැත. අවසාන (දිනය) විශ්වාස නොකළ ඔවුහු හිංසනයකද ඉතා ඇත් වූ නොමගකද සිටින්නෝය. 9. අහසෙහිද පොළොවෙහිද ඔවුන්ට ඉදිරියෙන් තිබෙන දෙය හා ඔවුන්ට පසුපසින් තිබෙන දෙය ඔවුහු නොබැලූවෝද? අපි සිතුවොත් ඔවුන්ව පොළොව තුලට බස්වන්නෙමු. නැත්නම් අහසේ සිට කැබලි කිහිපයක් ඔවුන් මත පතිත කරන්නෙමු. නිශ්චය වශයෙන්ම සමාව අයැද අල්ලාහ් වෙත හැරී එන සෑම ගැත්තෙකුටම මෙහි සාධකයක් ඇත.

10. තවද අපි දාවුද්ට අප වෙතින් දායාදයක් දුන්නෙමු. 'කඳු! ඔබ ඔහු හා (එක්ව) ආනිශංසනය දෝංකාර දෙන්න.' (යැයි අපි කීවෙමු) තවද පක්ෂීන්වද (ඔහු වසඟයට පත් කරදුන්නෙමු) එමෙන්ම යකඩය ඔහුට අපි සිනිඳු කර දුන්නෙමු. 11. (තවද) 'පරිපූර්ණ යුධ සන්නාහ සාදන්න. එහි වටයන්හි (ප්‍රමාණය) නිම කරන්' යැයිද 'ඔබ යහක්‍රියාම කරමින් සිටින්න. නිශ්චය වශයෙන්ම මම ඔබ කරන දේ බලන්නාය' (යැයිද කීවෙමි)

12. තවද සුලෙයිමාන්හට අපි සුළඟ යටපත් කර දුන්නෙමු. එහි උදයේ ගමන මාසයක්ද සැන්දෑවේ ගමන මාසයක්වද තිබුණේය. තවද ඔහු වෙනුවෙන් අප තඹ උල්පත ගලා යන්නට සැලැස්වූයෙමු. සිය රබ්ගේ අනුමැතියෙන් ඔහු ඉදිරියේ සේවය කරන ජීන්වරුන්වද අපි යට පත් කර දුන්නෙමු. ඔවුන්ගෙන් කවුරුත් අපගේ අණට පිටුපාන්නේද ඔවුන්ව බුර බුරා නගින (ගින්නේ) හිංසනයෙන් රස විඳින්නටද අපි කරන්නෙමු (යැයිද

කීවෙමු) 13. ඔවුන් (සුලෙයිමාන් වන) ඔහු සිතු කොන්ද, ප්‍රතිමාද, තටාක වැනි බේසම්ද, සෙලවිය නොහැකි විශාල කල්දේරම්ද, ඔහු වෙනුවෙන් සාදමින් සිටියහ. 'දාවුද්ගේ දරුවනි! (ඔබ අපට) තුනි පුදන්නට ක්‍රියා කරන්න. එනමුදු මාගේ ගැත්තන්ගෙන් තුනි පුදන්නන් ඉතා අල්පය' (යැයි අපි කීවෙමු)

14. ඔහු මත අප මරණය නියම කළ විට ඔහුගේ (එම) මරණය පිළිබඳ (ඔහු ඇල වී සිටි) සැරයටිය කා දූමු වේයාට හැර (වැඩ කරමින් සිටි ජීන්වරුන් වන) ඔවුන්ට දැන්වූයේ නැත. පසුව ඔහු බිම වැටුනු පසු වසන්වූ දෙය තමන් දන්නන්ව සිටියේ නම් නින්දිත හිංසනයක අප රැඳී නොසිටින්නට තිබුනි යැයි ජීන්වරු පැහැදිලිව දැන ගත්තෝය.

15. නිශ්චය වශයෙන්ම සබඳ වාසීන්ට ඔවුන් වාසය කරමින් සිටි තැනෙහි එක් සාධකයක් තිබුනි. (එය නම්) දකුණු පසින් හා වම් පසින් (තිබුනු) වතු දෙකකි. 'ඔබගේ රබ්ගේ ආහාරයෙන් අනුභව කරන්න. තවද ඔහුට තුනි පුදමින්ද සිටින්න. (මෙය) ශුද්ධවූ නගරයකි. (ඔහු) සමාවන්නා රබ්ය' (යැයිද ඔවුන්ට පවසන ලදී) 16. එනමුදු ඔවුහු (අපව) නොතකා හැරුණෝය. (එහෙයින්) මහා ජල ගැල්මක් ඔවුන්ට අපි එවූවෙමු. (රසවත් පළතුරු තිබුනු) ඔවුන්ගේ වතු ඇඹුල් හා තිත්ත රසැති ගෙඩි ඇති ගස් (සහිත වතු) බවටද සිද්දරා (නම්) ගස් කිහිපයක් වතු දෙකක් බවටද මාරු කළෙමු.

17. ඔවුන් ප්‍රතිකෂේප කළ හෙයින් මෙය ඔවුන්ට අපි කුලියක් ලෙසින් දුන්නෙමු. ප්‍රතිකෂේප කරන්නන්ට මිස (අන් කිසිවෙකුට මෙවැනි) කුලියක් අපි දෙන්නෙමුද?

18. තවද ඔවුන් අතරද අප අභාවාධිය ඇති කර තිබූ නගර අතරද එළිපිටම පෙනෙන්නාවූ නගර කිහිපයක් ඇති කර එහි ගමනද අපි ඇති කළෙමු. 'රාත්‍රිවලද දහවල්වලද නිර්භිය වූවන් ලෙසින් එහි ගමන් කරන්න' (යැයිද අපි කීවෙමු) 19. එනමුදු

ඔවුන් ‘අපගේ රබ්! අපගේ ගමන් අධික දුර වනසේ කරනු මැන’ යැයි පවසා ඔවුහු තමන්ටම අපරාධ කර ගත්තෝය. (එහෙයින්) ඔවුන්ව (මිනිසුන් පුද්ගලයෙන් කථා කරන) පුවත් බවට අපි පත් කළෙමු. තවද ඔවුන් (ප්‍රදේශ කිහිපයකට) විසුරුවා හැරියෙමු. අධික ඉවසීම ඇත්තන් හා තුති පුදන්නන්ට නිශ්චය වශයෙන්ම මෙහි සාධක ඇත.

20. නිශ්චය වශයෙන්ම ඔවුන් පිළිබඳ ඉබ්ලිස් (නම් යක්ෂයා) සිතු දෙය ඔහු සත්‍ය කර ගත්තේය. එහෙයින් විශ්වාස කළ එක් කොටසක් හැරෙන්නට (අන් අය) ඔහුව පිළිපැද්දෝය.

21. තවද ඔවුන් මත ඔහුට කිසිදු බලයක් තිබුනේ නැත. එසේ වුවද ඔවුන්ගෙන් එලොව විශ්වාස නොකර සැකයේ සිටින්නන් අතුරින් විශ්වාස කරන්නන් කවුරුන්දැයි අප (පැහැදිලිවම) දනගනු පිණිස (මෙය මෙසේ සිදුවිය) තවද ඔබගේ රබ් සෑම දෙයක්ම රැක ගන්නාය.

22. (මුහම්මද්!) ‘අල්ලාහ් හැර ඔබ (දෙවියන් යැයි) සිතූ ඔවුන්ව ඔබ අමතා බලන්න. අහස්හි හා පොළොවෙහි ඔවුන් එක් අංශුමාත්‍ර දෙයක් හෝ හිමි කර නොගත්තෝය. ඒ දෙකෙහි ඔවුන්ට කිසිදු හවුලක් නැත. (මැවීම්වල අල්ලාහ් වන) ඔහුට උදව් කරන්නන්ද ඔවුන් අතර නැත’ යැයි පවසන්න. 23. තවද කවුරුන්ට ඔහු අනුමැතිය දුන්නේද ඔහුට හැර (අල්ලාහ් වන) ඔහුවෙත කරන කන්නලව්ව ප්‍රයෝජන නොවේ. අවසානයෙහි ඔවුන්ගේ හදවත්වලින් තැකිගැන්ම ඉවත් කරනු ලබයි නම් එවිට (ඔවුන් එකිනෙකා අමතමින්) ‘ඔබගේ රබ් කුමක් කීවේද?’ යැයි අසනු ඇත. ‘(ඔහු) සත්‍යය කීවේ. ඔහු උදාරය. විශාලයාය’ යැයි (අසනු ලැබුවන්) පවසනු ඇත.

24. (මුහම්මද්!) ‘අහසෙහි සිට හා පොළොවෙහි සිට ඔබට ආහාර දෙන්නා කවුරුන්ද?’ යැයි අසන්න. ‘අල්ලාහ්මය’ යැයි

පවසන්න. තවද 'සෘජු මග එසේත් නැත්නම් ප්‍රකට නොමගක සිටින්නේ නිශ්චය වශයෙන්ම අපද නැත්නම් ඔබද? (යැයිද ඔබ අසන්න) 25. (මුහම්මද්!) 'අප කළ වැරදි ගැන ඔබ අසනු නොලබන්නෙහිය. (එසේම) ඔබ කළ දේ ගැන අපිද අසනු ලබන්නන් නොවෙමු' යැයි පවසන්න. 26. (තවද මුහම්මද්!) 'අප අතර අපගේ රබ් එක් කරනු ඇත. පසුව අප අතර යුක්තිසහගතව විනිශ්චය කරනු ඇත. තවද ඔහුමය විනිශ්චය කරන්නා. දන්නා, යැයි පවසන්න. 27. '(අල්ලාන් වන) ඔහුට හවුල්කරුවන් යැයි (පවසමින්) ඔබ ඔහු හා එක්කළවුන්ව ඔබ මට පෙන්වන්න. (කරුණු) එසේ නොව. එනම් ඔහුය (එකම දෙවියන් වන) අල්ලාන්, අභිබවන්නා. ශ්‍රෝණාන්තවිතයා.

28. (මුහම්මද්!) මුලු මිනිස් සංහතියටම සුඛාරංචි පවසා අවවාද කරන්නෙකු ලෙසින් මිස ඔබව අපි නොඵවුවෙමු. එසේ වුවද මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් (මෙය) දැන නොගන්නෝය. 29. තවද (මුහම්මද්!) 'ඔබ සත්‍යවාදීන්ගෙන් (කෙනෙකු) නම් මෙම පොරොන්දුව කවදා (පැමිණෙන්නේ) ද?' යි ඔවුහු (ඔබගෙන්) අසන්නෝය. 30. එයට 'ඔබ වෙනුවෙන් එක් දිනෙක නියමයක් ඇත. එය නිමේෂයක් හෝ පසුවන්නේද නැත. ඉස්සර වන්නේද නැත' යැයි පවසන්න.

31. 'නිශ්චය වශයෙන්ම මෙම කුර්ආනයද මෙයට පෙරවු දේද අප විශ්වාස කරන්නේම නැත' යැයි ප්‍රතිකේෂප කරන්නෝ පවසන්නෝය. එහෙයින් මෙම අපරාධකරුවන් ඔවුන්ගේ රබ් ඉදිරියෙහි සිටුවනු ලැබුවන්ව ඔබ දුටුවහොත් ඔවුන්ගෙන් ඇතැමුන් තවත් ඇතැමුන්ට (තම ප්‍රකාශ) හරවනු (ඔබ දකිනු) ඇත. එවිට දුබලයන් යැයි සලකනු ලැබුවන් උඩඟුව සිටියවුන්ට 'ඔබ නැතිනම් නිශ්චය වශයෙන්ම අප විශ්වාස කරන්නන් වන්නට තිබුනා' යැයි (දොස් කියමින්) පවසනු

ඇත. 32. (එයට ඔවුන් අතරින්) උඩඟුව සිටියවුන් දුබලයන් යැයි සලකනු ලැබුවන්ට 'ඔබ වෙත සෘජු මග පැමිණි පසු එයින් ඔබව වැළැක්වුවන් අපද? නැත. වරදකරුවන්ව සිටියේ ඔබමය' යැයි පවසනු ඇත. 33. එමෙන්ම දුබලයන් යැයි සලකනු ලැබුවන් උඩඟුව සිටියවුන් අමතා 'එසේ නොව. අප අල්ලාහ්ව ප්‍රතිකේෂ්ප කරන්නටද ඔහුට (අන් දෙවියන්ව) අප සම කරන්නටද ඔබ අප පෙළඹවූ විට (එයට හේතු වූයේ) ඔබ රාත්‍රියේ හා දවාලෙහි කළ කුමන්ත්‍රණය' යැයි පවසනු ඇත. තවද ඔවුන් හිංසනය දකින විට තමන්ගේ පසුතැවිල්ල වසන් කරගනු ඇත. ප්‍රතිකේෂ්ප කළවුන්ගේ ගෙලෙහි අද දම්වැල් ඇති කරන්නෙමු. ඔවුන් කරමින් සිටි දෙයට හැර අන් කිසිවකට ඔවුහු කුලී දෙනු ලබන්නෝද?

34. තවද කිසිදු නගරයකට එහි සිටි ධනවතුන් 'නිශ්චය වශයෙන්ම කුමක් මගින් ඔබ එවනු ලැබ ඇත්තේද එය අපි ප්‍රතිකේෂ්ප කරන්නෙමු' යැයි කියනු ලදුව මිස අපි අවවාද කරන්නන් නොඑවුවෙමු. 35. එමෙන්ම 'වස්තුවෙන්ද දූදරුවන්ගෙන්ද අප ඉතා අධික වූවන්ය. (මෙතරම් බලවත් අප එළොවෙහි) හිංසා කරනු ලබන්නන් නොවේ' යැයි ඔවුහු පැවසුවෝය. 36. (එයට මුහම්මද්!) 'නිශ්චය වශයෙන්ම මාගේ රබ් තමා සිතන්නන්ට ධන සම්පත වැඩි කර දෙන්නේය. (තමන් සිතන්නන්ට එය) අඩුවෙන්ද දෙන්නේය. එනමුදු මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් (මෙහි අරමුණ) දූත නොගනිති' යැයි පවසන්න. 37. විශ්වාස කර යහකියා කරන්නන් මිස ඔබගේ වස්තුව හෝ ඔබගේ දූදරුවන් ඔබව අපට සමීප කරන දේ නොවේ. ඔවුන්ට ඔවුන් කළ යහකියා නිසා දෙගුණයක් කුලිය ඇත. ඔවුන් ස්වර්ගයේ උසස් මන්දිරවල බියෙන් තොරව සිටින්නන්ය. 38. තවද අපගේ වැකි විෂයයෙහි (අපව) නොහැකියාවට

පත් කරන් (නට අදහස් කර)න්නන්ව වැයම් කරමින් සිටි එවැන්නෝ හිංසනයට ඉදිරියෙන්ම ප්‍රස්තුත කරනු ලබන්නෝය. 39. (මුහම්මද්!) 'නිශ්චය වශයෙන්ම මාගේ රබ් තම ගැත්තන්ගෙන් තමා සිතන්නන්ට ධන සම්පත වැඩි කර දෙන්නේය. (තමන් සිතන්නන්ට) එහි අඩුවෙන්ද දෙන්නේය. කුමන දෙයක් ඔබ විසඳම් කළද එය වෙනුවෙන් ඔහු (ප්‍රතිඵල) දෙන්නේය. තවද සම්පත ලබා දෙන්නන්ගෙන් ඔහු ඉතා විශිෂ්ඨයාය.

40. (මුහම්මද්! මලාඉකාවරුන්ව නමදිමින් සිටි) ඔවුන් සියල්ලන්වම ඔහු එක්රැස් කරන දිනය (ඔබ මෙනෙහි කරන්න) පසුව ඔහු මලාඉකාවරුන් අමතා 'ඔබව නමදිමින් සිටියවුන් මොවුන්ද?' යි අසනු ඇත. 41. (එයට) ඔවුන් 'ඔබ සුවිශුද්ධය. ඔවුන් නොව ඔබය අපගේ රැකවලා. එසේ වුවද ඔවුහු ජීන්වරුන්ව නමදිමින් සිටියහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් (එම ජීන්වරුන් වන) ඔවුන්ව විශ්වාස කරමින්ද සිටියෝය' පවසනු ඇත. 42. 'එහෙයින් අද දින ඔබගෙන් කිසිවෙකු අන් කිසිවෙකුට යහපත හෝ අයහපත කිරීමට බලය නොලබන්නේය. අපරාධ කළවුන් (අමතා) 'ඔබ කුමක් අසත්‍ය කරමින් සිටියෝද එම ගින්නේ රස අත් විද බලන්න' යැයි අපි කියන්නෙමු.

43. තවද අපගේ පැහැදිලි වැකි ඔවුන්ට පාරායණය කර පෙන්වුහොත් 'මොහු ඔබගේ පැරැණිතන් වදිමින් සිටිදේ වෙනින් ඔබව වළක්වන්නට සිතන එක් මිනිසෙක් මිස (අන් කිසිවෙක්) නොවේ' යැයි පවසන්නෝය. 'මෙය ගොතන ලද බොරුවක් මිස (අන් කිසිවක්) නොවේ' යැයිද ඔවුහු පවසන්නෝය. තවද (මෙම) සත්‍යය ඔවුන් වෙත පැමිණි සමයෙහි මෙය ප්‍රකට හුණියමක් මිස (අනෙකක්) නොවේ' යැයිද එය ප්‍රතිකේෂ්ප කරන්නෝ පවසන්නෝය. 44. (මුහම්මද්!) මොවුන්ට (මෙයට පෙර) පූස්තකවලින් කිසිවක් එය ඔවුන් පාරායණය කරනු

පිණිස අපි නුදුන්නෙමු. අවවාද කරන කිසිවෙකු ඔබට පෙර ඔවුන් වෙත අප එවුවේද නැත. 45. මොවුන්ට පෙර විසුවනුත් (අපගේ දූතයන්) අසත්‍ය කළෝය. තවද ඔවුන්ට දෙනු ලැබූ දෙයින් දහයෙන් කොටසක් හෝ මොවුහු අත් කර නොගත්හ. පසුව ඔවුහු මාගේ දූතයන්ව අසත්‍ය කළෝය. (පසුව ඔවුන්ව හිංසනයෙන් අල්ලා ගත්) මාගේ ප්‍රතිකේෂ්පය කෙසේ වීද?

46. (මුහම්මද්!) 'මා ඔබට උපදෙස් කරනුයේ එකම එක කරුණක් ගැනය. ඔබ දෙදෙනා බැගින් හෝ තනි අයෙකු බැගින් හෝ අල්ලාහ් වෙනුවෙන් නැගිට පසුව සිතා බලන්න' යැයි පවසන්න. ඔබගේ මිතුරා (වන මුහම්මද්)ට කිසිදු උන්මාදයක් නොමැත. (මොහු) දූඩ් හිංසාකාරී වේදනය පැමිණෙන්නට පෙර ඔබට (එය ගැන) අවවාද කරන්නෙක් මිස (අන් කිසිවෙක්) නොවේ. 47. (තවද මුහම්මද්!) 'මම ඔබගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එසේනම් එය ඔබටම හිමිය. මාගේ කුලිය අල්ලාහ් වෙතම මිස (අන් කිසිවෙකු වෙත) නොවේ. ඔහු සෑම දෙයක් මත සාක්ෂියක්ව සිටින්නේය.

48. (තවද මුහම්මද්!) 'නිශ්චය වශයෙන්ම මාගේ රබ් සත්‍යය දන්නේය. (ඔහු) ගුප්ත දෙය දන්නාය' යැයි පවසන්න.

49. (මුහම්මද්!) 'සත්‍යය පැමිණ ඇත. අසත්‍යය අළුතෙන් කිසිවක් (මෙතෙක්) කර නැත. මතුද කරන්නෙ නැත' යැයි පවසන්න.

50. (මුහම්මද්!) 'මා (සත්‍යයෙන් ඇත් වී) මග වරදවා ගන්නෙමි නම් එවිට මා මග වරදවා ගැනීම (පිළිබඳ වරද) මා මතමය. මා යහමගට පත්වන්නෙමි නම් (එය) මාගේ රබ් මා හට 'වහි' මගින් දන්වූදේ මගින්මය. නිශ්චය වශයෙන්ම ඔහු අසන්නාය, සමීපව සිටින්නාය' යැයි පවසන්න.

51. (ප්‍රතිකේෂ්ප කරන්නන් වන අවසාන දිනයෙහි) ඔවුන් තැනි ගැනී සිටින විට ඔබ දුටුවේ නම් (ඔවුන්ට කිසිසේත්) බේරී

යන්නට නොහැකි බව (ඔබ දකිනු ඇත) ඉතා සමීප තැනෙක සිටම ඔවුන් අල්ලා ගනුද ලබන්නෝය. 52. තවද (එවිට) ඔවුන් තැති ගැනී 'අපි එය (දැන්) විශ්වාස කළෙමු' යැයි පවසනු ඇත. (ඔවුන්ගේ විශ්වාසය පිළිගනු ලබන මෙළොවෙන්) ඉතා ඇත තැනෙක සිටිමින් (මෙසේ විශ්වාසය) ලැබීම ඔවුන් කෙසේ කරන්නද? 53. (මෙයට) පෙර එය නිශ්චය වශයෙන්ම ඔවුහු ප්‍රතිකේෂ්ප කරමින්ද, වසන් වී ඇති දෙයට ඇත සිටම (අනුමාන කිරීමවලින්) දමා ගසමින්ද සිටියෝය. 54. මෙයට පෙර මොවුන් වැන්නන්ට කරනු ලැබුවාක් මෙන් මොවුන්ට හා මොවුන් ආශා කළ දෙය අතර තිරයක් දමනු ලැබේ. නිශ්චය වශයෙන්ම මොවුහු අවිශ්වාසය ඇති කරන සැකයෙහිම සිටියෝය.

35. ෆාතිර් - නිර්මාතෘවරයාණෝ (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ
නාමයෙන් (ආරම්භ කරමි)

1. අහස හා පොළොව ප්‍රථම වතාවේ මැවූම් කරුවා වන හා තටු දෙක බැගින්ද තුන බැගින්ද හතර බැගින්ද තිබෙන්නාවූ මලාඉකාවරුන්ව තම දූතයන් ලෙසින් පත් කළ අල්ලාහ්ටය සියලු ප්‍රශංසා. ඔහු තමා පතන දෙය සිය මැවිල්ලෙහි අධික කරන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සියළු දේ මත බලය ඇත්තාය. 2. මිනිසුන්ට තම දායාදයෙන් අල්ලාහ් යමක් විවෘත කරයි නම් එය වළක්වන්නෙක් නැත. එමෙන්ම ඔහු කුමක් වළක්වා ගත්තේද එයින් පසුව එය එවන්නෙකුද නැත. ඔහු අභිබවන්නාය, ඥාණාන්විතයාය.

3. මිනිසුනි! ඔබ මත අල්ලාහ් කර ඇති දායාද සිතා බලන්න. අහසෙහි සිටද පොළොවෙහි සිටද ඔබට ආහාර දෙන්නා (වන) අල්ලාහ් හැර (අන් කිසි) මැවුම්කරුවෙක් සිටින්නේද? ඔහු හැර අන් දෙවියෙක් නැත. (එවැන්නෙකු වෙතින්) ඔබ කොහි හරවනු ලබන්නේහිද? 4. තවද (මුහම්මද්!) ඔවුන් ඔබව අසත්‍ය කළහොත් (ඔබ ශෝකයට පත් නොවන්න) ඔබට පෙර පැමිණි දූතයන්ද (මෙලෙසින්ම) අසත්‍ය කරනු ලැබුවෝය. සියලුම කාරියන් අල්ලාහ් වෙතම හරවනු ලබන්නේය.

5. ජනයිනි, නියතවම අල්ලාහ් ගේ පොරොන්දු සැබෑවකි. එහෙයින් මෙළොව ජීවිතයේ මුළාවේ නොවැටෙන්න. අල්ලාහ් පිළිබඳ ඔබලාව රවටන්නා (සාතාන්) ගෙන් මුළා නොවන්න.

6. නිශ්චය වශයෙන්ම ෂයිතාන් ඔබගේ සතුරෙකු ව සිටින හෙයින් ඔහුව ඔබ සතුරෙකු ලෙසින්ම ගන්න. ඔහු සිය පිරිස කැඳවන්නේ බුරබුරා නගින ගින්නට අයත්වන්නන් කරන්නටමය. 7. කවුරුන් (සත්‍යය) ප්‍රතිකෂේප කරන්නේද ඔවුන්ට වේදනාකාරී හිංසනය ඇත. එමෙන්ම කවුරු විශ්වාස කර යහකියාද කරන්නෝද ඔවුන්ට සමාව හා දෑවැන්න කුලියක්ද ඇත.

8. කවුරුන්ට ඔහුගේ ක්‍රියාවෙහි නපුර අලංකාර ලෙසින් පෙන්වනු ලැබ ඔහුද එය අලංකාර ලෙසින් දකින්නේද ඔහු (යහ මග ලැබුවන්ට) සම වේද? තවද නිශ්චය වශයෙන්ම අල්ලාහ් තමා සිතන්නන්ව නොමග යවන්නේය. තවද තමා සිතන්නන්ව යහමගෙහි යවන්නේය. එහෙයින් ඔවුන් වෙනුවෙන් ඔබගේ ජීවිතය නැති වන පමණට දුක් නොවන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දෙය දන්නාය.

9. තවද අල්ලාහ් කෙබන්දෙක්ද යත් ඔහු සුළං එවන්නේය. එය වළාකුල් දක්වන්නේය. පසුව එමගින් අප මරණයට පත්ව තිබෙන පොළොවට එය පොවා එමගින් එයට පණ

උපදවන්නෙමු. (මිනිසුන් නැවත) පණ හටගැනී නැගිටීමද මෙලෙසින්ම (වන්නේ)ය. 10. කවුරුන් ගෞරවය පතන්නේද (ඔහු) සියලු ගෞරව හිමි අල්ලාහ්ටමය (යැයි දැනගනිත්වා. පවිත්‍ර වැකි සියල්ල ඔහු වෙතම ඉහළට නගින්නේය. යහකියාද එය ඉහළට ඔසවන්නේය. තවද කවුරු නරක ක්‍රියාවන්ට කුමන්ත්‍රණය කරන්නෝද ඔවුන්ට දැඩි හිංසනය ඇත. තවද ඔවුන්ගේ කුමන්ත්‍රණයද විනාශ වන්නේය. 11. තවද ඔබව (පුරාමිභයෙහි) පසෙන් මැවූවේය. පසුව එක් ශුක්‍ර බිංදුවකින් (මැවූවේය) පසුව ඔහු ඔබව (ස්ත්‍රී පුරුෂ යන) යුගල වශයෙන් කළේය. ඔහු නොදූන කිසිදු ස්ත්‍රියක් ගැබ් නොගන්නීය. ප්‍රසූත නොකරන්නීය. ආයුෂ වැඩි කරනු ලබන්නෙකුගේ ආයුෂ වැඩි කිරීමද ඔහුගේ ආයුෂයෙන් අඩු කිරීමද (පැහැදිලි) සටහනක නොමැතිව නැත. නිශ්චය වශයෙන්ම මෙය අල්ලාහ්ට ඉතා පහසුය.

12. තවද සාගර දෙකක් සම වන්නේ නැත. එකක් මිහිරි රසයෙන් පානයට ප්‍රතීතව තිබෙන අතර අනෙක ලවණ රසයෙන් තිත්තව තිබෙන්නේය. එසේ වුවද මෙම දෙකින්ම ඔබ රසැති මාංශ අනුභව කරන්නෙහුය. තවද (මුතු වැනි) ආභරණ ලෙසින් ඔබ පළඳින දේද (එයින්) ගන්නෙහිය. තවද (අල්ලාහ්ගේ) දායාදය සොයා ඔබ (මුහුදේ යාත්‍රා කරන විට) ඔබ කෘතඥ වනු පිණිස නැව් ජලය පිරා යනුද ඔබ දකින්නෙහිය. 13. ඔහු රාත්‍රිය දහවලට ඇතුළු කරන්නේය. තවද දහවල රාත්‍රියට ඇතුළු කරන්නේ. තවද සූර්යයා හා චන්ද්‍රයා සිය වසඟයේ තබා ගන්නේය. මේ සියල්ල නිශ්චිත කාල සැලැස්ම අනුව සිදු වෙමින් පවතින්නේය. ඔහුය ඔබගේ රබ් වන අල්ලාහ්. පරිපාලනය හිමි ඔහුටමය. ඔහු හැර කවුරුන්ව ඔබ අමතන්නේද ඔවුන්ට අංශු මාත්‍රයක හෝ බලයක් නැත. 14. ඔබ ඔවුන්ව ඇමතුවද ඔවුහු

ඔබගේ ඇමතුම ශ්‍රවණය නොකරති. ශ්‍රවණය කළද ඔබට පිළිතුර නොදෙති. කියාමත් දිනයෙහි ඔබ (ඔවුන්ව) සම කිරීම ඔවුන් ප්‍රතිකෂේප කර දමන්නෝය. සංවේදියා මෙන් (අන් කිසිවෙක්) ඔබට (තතු) නොදන්වන්නෝය.

15. මිනිසුනි! ඔබමය අල්ලාහ් වෙත අධීන වූවන් වන්නේ. අල්ලාහ් ඔහු අධීනය, ප්‍රශංසාව හිමියාය. 16. ඔහු සිතුවොත් ඔබව නැති කර දමා අළුත් මැවිල්ලක් ගෙනෙන්නේය. 17. මෙය අල්ලාහ්ට අසීරු කරුණක් නොවේ. 18. (එළොවෙහි පාපයේ) බර උසුලන්නෙක් තවත් අයෙකුගේ බර උසුලන්නේ නැත. අධික බර උසුලන්නෙක් එයින් මදක් හෝ උසුලන මෙන් ඉල්ලා සිටියද (එසේ ඉල්ලා සිටිනු ලබන්නා ඔහුගේ) ඥාතියෙකු වුවද එයින් මදක් හෝ එලෙසින් උසුලනු ලබන්නේ නැත. කවුරු වසන්ව සිය රබ්ට බිය වී සලාතය ඉටු කරමින් සිටින්නෝද ඔවුන්ටය ඔබ අවවාද කරන්නේ. කවුරුත් පවිත්‍ර වන්නේද ඔහු පවිත්‍ර වන්නේ තමා වෙනුවෙන්මය. (සියල්ලන්ම) ආපසු යා යුත්තේ අල්ලාහ් වෙතමය.

19. අන්ධයා හා පෙනීම ඇත්තා සම නොවෙති. 20. (එමෙන්ම) අඳුර හා ආලෝකය (සම නොවේ) 21. (එමෙන්ම) සෙවනැල්ල හා අව්ව (සම නොවේ) 22. එමෙන්ම පණ ඇත්තා හා මරණයට පත්වූවා සම නොවෙති. නිශ්චය වශයෙන්ම අල්ලාහ් තමා සිතුවන්ව ශ්‍රවණය කරවන්නේය. (මුහම්මද්!) සොහොන්වල සිටින්නන් අසන්නන් කරන්නෙකුට ඔබ නැත. 23. ඔබ අවවාද කරන්නෙකු මිස (අන් කිසිවෙක්) නොවේ. 24. සත්‍යය මගින් සුබාරංචි පවසන්නෙකු ලෙසින් හා අවවාද කරන්නෙකු ලෙසින්ම නිශ්චය වශයෙන්ම අපි ඔබට එවා ඇත්තෙමු. අවවාද කරන්නෙකු තමන් වෙත පැමිණ මිස කිසිදු සමූහයක් (ලොව සිටියේ) නැත. 25. තවද ඔවුන් ඔබ අසත්‍ය

කළහොත් (ඔබ දුක් නොවන්න) මොවුන්ට පෙර විසුචෝද මෙලෙසින්ම අසත්‍ය කළෝය. ඔවුන්ගේ දුකයෝ ඔවුන් වෙත පැහැදිලි සාධක සමගද ආගම් සමගද ආලෝකමත් පුස්තකයද ගෙන ආවෝය. 26. පසුව ප්‍රතිකේෂ්ප කළ ඔවුන්ව මම අල්ලා ගනිමි. මාගේ (එම) ප්‍රතිකේෂ්පය කෙසේ තිබුනේද?

27. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අහසේ සිට වර්ෂාව පහල කරන්නේය යැයි ඔබ නුදුටුවේහිද? පසුව එමගින් අපි විවිධ වර්ණවලින් යුත් ගෙඩි වර්ග පිට කළෙමු. තවද කඳුවලින් සුදු පැහැයෙන්ද, රතු පැහැයෙන්ද, තම වර්ණය විවිධාකාරයෙන් වූද පාරවල්ද කළු පැහැයෙන් යුත් දේද තිබේ. 28. තවද මෙලෙසින් මිනිසුන් අතරද පොළොවෙහි බඩගාමින් යන්නන්ගෙන්ද, සිවුපාවුන්ගෙන්ද ඔවුන්ගේ වර්ණ විවිධාකාරව ඇත. නිශ්චය වශයෙන්ම ඔහුගේ ගැත්තන්ගෙන් අල්ලාහ්ට බිය වන්නේ (ඔහු ගැන දන්නා) උගතුන්මය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අභිබවන්නාය. සමාවන්නාය.

29. නිශ්චය වශයෙන්ම කවුරුන් අල්ලාහ්ගේ පුස්තකය පාරායණය කර සලාතය ඉටු කර අප ඔවුන්ට දුන් දෙයින් රහසින් හා ප්‍රසිද්ධියේ (යහපත් දේ සඳහා) වියදම් කරන්නෝද එවැන්නන් කිසිදා අලාහ ගෙන නොදෙන වෙළෙඳ මකම විශ්වාසය තබන්නන්ය. 30. ඔවුන්ට හිමි කුලිය ඔහු පරිපූර්ණයෙන් දීම සඳහාද සිය දයාවෙන් ඔවුන්ට තවත් වැඩි කර දීම පිණිසය. නිශ්චය වශයෙන්ම ඔහු සමාවන්නාය. ස්තූති කරන්නාය. 31. (මුහම්මද්!) අප ඔබට 'වහී' මගින් දන්වා ඇති මෙම පුස්තකය සත්‍යය. තවද තමාට පෙර (පහළ වී) ඇති දෙය සත්‍ය කරන්නක්වද වේ. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සිය ගැත්තන් පිළිබඳ සංවේදියාය. බලන්නාය.

32. පසුව අපගේ ගැත්තන්ගෙන් කවුරුන්ව අපි තෝරා

ගත්තෙමුද ඔවුන්ව එම පුස්තකයන්ට උරුමක්කරුවන් කළෙමු. එනමුදු ඔවුන් අතර තමන්ටම අපරාධ කරගත්තනෝද සිටිති. ඔවුන් අතර සාධාරණව ක්‍රියා කළවුහුද සිටිති තවද ඔවුන් අතර අල්ලාන්ගේ අනුමැතියෙන් යහක්‍රියා කිරීමෙහි පෙරටු වුවෝද සිටිති. විශාලතම භාගයය මෙයයි. 33. ඔවුහු නිත්‍ය ස්වර්ගවලට ඇතුල් වෙති. එහි ඔවුන් රනින් හා මුකුටුලින් නිමවන ලද ඔටුනු පළඳවනු ලබති. තවද එහි ඔවුන්ගේ වස්ත්‍ර වනුයේ පටය. 34. 'අප වෙතින් සියලුම දුක් ඉවත් කළ අල්ලාන්ටමය සියලු ප්‍රශංසා හිමි. නිශ්චය වශයෙන්ම අපගේ රබ් සමාවන්තය, ස්තූති කරන්නාය' යැයි ඔවුන් පවසනු ඇත. 35. 'ඔහු කෙබන්ද යන් ඔහු සිය දයාවෙන් සදාකාලික නිවසෙහි අපව රැඳවූයේය. එහි කිසිදු ගැහැටක් අප ස්පර්ශ නොකරන්නේය. එහි කිසිදු විඩාවක්ද අප ස්පර්ශ නොකරන්නේය' යැයිද ඔවුහු පවසන්නෝය.

36. කවුරුන් ප්‍රතිකෂේප කළේද ඔවුන්ට ඇත්තේ ගින්නයි. ඔවුන් මරණයට පත් වන ලෙසින් ඔවුන්ගේ කාර්ය තීරණය කරනුද නොලැබේ. එමෙන්ම එහි ඇති වේදනාව ඔවුන්ගෙන් ලිහිල් කරනුද නොලැබේ. ප්‍රතිකෂේප කරන්නන් සැමට අප කුලිය දෙන්නේ මෙලෙසිනි. 37. තවද ඔවුන් එහි 'අපගේ රබ්! මෙයින් ඔබ අපව පිට කරනු මැන. අප සිරිත් පරිදි කරමින් සිටි දෙය හැර අනෙක් යහක්‍රියා අපි කරන්නෙමු' ඔවුන් පතනු ඇත. (එයට) 'සිතා බැලීමට හැක්කන්ට සිතා බැලීමට එහි අපි දිගු ආයුෂ නුදුන්නෙමුද? ඔබ වෙත අවවාද කරන්නාද පැමිණියේය. එහෙයින් ඔබ (මෙය දැන්) රස විඳින්න. මන්ද යත් අපරාධකරුවන්ට උදව්කරුවන් කිසිවෙක් නැත' (යැයි ඔහුට පවසනු ලැබේ)

38. නිශ්චය වශයෙන්ම අල්ලාන් අහසෙහි හා පොළොවෙහි ගුප්ත දේ දන්නාය. සිත්හි ඇතිදේද ඔහු නිශ්චය වශයෙන්ම ඔහු

දන්තය. 39. ඔහු (අල්ලාන්) ම නුඹලාව පොළවෙහි පරම්පරාවක් ලෙස ඇති කළහ. එහෙයින් කවරෙකු නමුත් (අල්ලාන් ව) ප්‍රතිකෂේප කරන්නේද, එය ඔවුනටම විරුද්ධව තිබේ. ඔවුන්ගේ ප්‍රතිකෂේප කිරීම එය ඔවුනට අලාභයකි. (මන්ද) පරමාධිපතිගේ උදහස හැර අන් කිසිවක් ප්‍රතිකෂේප කරන්නන්ට නොලැබේ.

40. '(මුහම්මද්!) අල්ලාන් හැර ඔබ අමතන ඔබගේ හවුල්කරුවන්ව ඔබ බැලුවෙහිද? ඔවුන් පොළොවෙහි කුමක් මවා තිබේද? යන්න මට පෙන්වන්න. නැත්නම් අහසෙහි (මැවිලිවල) ඔවුන්ට යම්කිසි හවුල් වීමක් (අල්ලාන් සමග) තිබේද?' යැයි අසන්න. නැත්නම් පැහැදිලි සාධකයක් දෙන්නාවූ පුස්තකයක් අපි ඔවුන්ට දී ඇත්තෙමුද? කිසිවක් නැත. මුලාව මිස අපරාධකරුවන් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමුන්ට පොරොන්දු නොවන්නෝය. 41. නිශ්චය වශයෙන්ම අහස හා පොළොව යන දෙක වෙන් නොවන ලෙසින් නිශ්චය වශයෙන්ම අල්ලාන් නවතා සිටින්නේය. ඒ දෙක වෙන් වූයේ නම් එයින් පසු අන් කිසිවෙකුට එය නැවතිය නොහැක. නිශ්චය වශයෙන්ම ඔහු ඉවසා දරා ගන්නාව හා සමා වන්නාව සිටින්නේය.

42. ඔවුන් වෙත අවවාද කරන්නෙකු කවුරුන් හෝ පැමිණියහොත් නිශ්චය වශයෙන්ම තමන් අන් සෑම සමූහයකටම වඩා ඉතා සෘජු මගක සිටින්නන් වන්නේ යැයි අල්ලාන් මත ඉතා ස්ථිරව සහතික කළෝය. එනමුදු ඔවුන් වෙත අවවාද කරන්නා පැමිණි විට (එය) ඔවුන්ට පිළිකුල මිස (අන් කිසිවක්) වැඩි නොකළේය. 43. (තවද) ඔවුහු උඩඟු වූවන්ව පොළොවෙහි දුෂ්ට ක්‍රියා කරන්නටද කුමන්ත්‍රණ කළෝය. එනමුදු දුෂ්ට ක්‍රියා කිරීමට කරනු ලබන කුමන්ත්‍රණ ඔවුන්ව මිස (අන් කිසිවෙකු වටලා) නොගනී. මොවුන්ට පෙර විසූවන් (තෝරා ගත් විනාශයේ) මාර්ගය (මිස අන් දෙයක්)

මොවුනුත් බලාපොරොත්තු වන්නේද? එසේ නම් (දුෂ්ටයන්ට දඬුවම් දුන්) අල්ලාන් ගේ මාර්ගයෙහිද කිසිදු වෙනසක් ඔබ නොලබන්නෙහිය. අල්ලාන් ගේ මාර්ගයෙහි කිසිදු හැරීමක්ද ඔබ නොලබන්නෙහිය. 44. මොවුහු පොළොවෙහි සංචාරය කර තමන්ට පෙර විසුවන්ගේ අවසානය කෙසේ විදූයි නොබැලුවෝද? තවද ඔවුහු ශක්තියෙන් මොවුන්ට වඩා අධික වුවුවත්ව සිටියෝය. අහසෙහි හෝ පොළොවෙහි ඇති කිසිවක් අල්ලාන්ව හැකියා නොමැත්තෙකු කළ නොහැකිය. නිශ්චය වශයෙන්ම ඔහු දන්නාව හා බලය ඇත්තාව සිටින්නේය.

45. මිනිසුන්ව ඔවුන් උපයන දෙයට අල්ලාන් ඔවුන්ව (එවිටම) අල්ලා ගන්නේ නම් පොළොවෙහි කිසිදු ජීවියෙකු (ඔහු) අත් නොහරිනු ඇත. එනමුදු යම් නිශ්චිත කාලයක් තෙක් ඔවුන්ව පමා කරන්නේය. ඔවුන්ගේ නියමිත කාලය පැමිණියහොත් නිශ්චය වශයෙන්ම අල්ලාන් සිය ගැත්තන්ව බලන්නාව සිටින්නේය.

36. යාසින් - අරාබි 12 හා 28 අක්ෂර (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. යාසින්
2. ඥාණවත් මෙම කුර්ආනය මත දිවුරා. 3. නිශ්චය වශයෙන්ම ඔබ අපගේ දූතයන්ගෙන් කෙනෙකි. 4. ඔබ සෘජු මගෙහි සිටින්නෙහිය. 5. (මෙය) අභිබවන්නා පරම දයාබරයා විසින් පහළ කරන ලද්දකි. 6. කුමන සමූහයාගේ පැරැණිතන් අවවාද

කරනු නොලැබීම නිසා ඔවුන් නොසැලකිලිමත්ව සිටින්නෝද ඔවුන්ට ඔබ අවවාද කරනු පිණිස (මෙය පහළ කරන ලදී).

7. මොවුන්ගෙන් බොහෝ දෙනෙකු මත (අපගේ) ප්‍රකාශය ස්ථිර වී ඇත. එහෙයින් මොවුහු විශ්වාස කරන්නන් නොවෙති.

8. නිශ්චය වශයෙන්ම මොවුන්ගේ ගෙලෙහි නිකට දක්වා අපි සිළුම්බු දමා ඇත්තෙමු. එහෙයින් ඔවුන් (කිසිවක් බැලීමට නොහැකි ඔවුන්) සිරස කෙලින් කරනුලැබූහ. 9. තවද ඔවුන්ට ඉදිරියේ බාධකයක්ද පසුපසින් බාධකයක්ද අප දමා ඔවුන්ව වසා ඇත්තෙමු. එහෙයින් ඔවුන් කිසිවක් නොබලන්නෝය.

10. තවද ඔබ ඔවුන්ට අවවාද කළද නැත්නම් ඔවුන්ට ඔබ අවවාද නොකළද ඔවුන්ට එක හා සමානය. ඔවුන් විශ්වාස නොකරන්නෝය. 11. ඔබ අවවාද කරන්නේ කවුරුත් උපදේශය පිළිපැද වසන්වී සිටින විටි(ද) දයාබරයාට බියෙන් ක්‍රියා කරන්නෝද ඔවුන්ටය. ඔහුට සමාවද විශිෂ්ඨ කුලිය මගින් සුබාරංචි පවසන්න.

12. නිශ්චය වශයෙන්ම මරණයට පත් වූවන්ව අපිම පණ ගන්වන්නෙමු. එමෙන්ම ඔවුන් පෙරටු කළ දේද අත් හැර ගිය දේද අපි ලියන්නෙමු. සියලු දේ ගැන අපි පැහැදිලි සටහනක සටහන් කර ඇත්තෙමු.

13. (මුහම්මද් අපගේ) එක් දූතයෙක් එක් නගරයක වැසියන් වෙත පැමිණීම (සම්බන්ධ සිද්ධිය ගැන) ඔවුන්ට උදාහරණ ලෙසින් පවසන්න. 14. අප ඔවුන් වෙත (ප්‍රථම වරට) දූතයන් දෙදෙනෙකුව එවූ විට එම දෙදෙනා ඔවුන්ව අසත්‍ය කළෝය. එහෙයින් (එම දෙදෙනාව) තෙවැන්නෙකුගෙන් ශක්තිමත් කළෙමු. එහෙයින් 'නිශ්චය වශයෙන්ම අපි ඔබ වෙත එවනු ලැබ ඇති දූතයන් වෙමු' යැයි ඔවුහු කීවෝය. 15. (එයට එම නගර වැසියන්) ඔබද අප වැනි වන මිනිසුන් මිස (දූතයන්) නොවේ.

දයාබරයා ඔබ මත කිසිවක් පහළ කරද නැත. ඔබ බොරුව මිස (අනෙකක්) නොකියන්නෙහිය' යැයි ඔවුන් කීහ. 16. (එයට එම දූතයෝ) 'නිශ්චය වශයෙන්ම අප ඔබ වෙත එවනු ලැබුවන්ය යන කරුණ අපගේ රබ් දන්නේය' යැයි (නැවතත්) කීවෝය. 17. (තවද) 'තවද අපගේ වගකීම (පණිවිඩය) ප්‍රසිද්ධව සැල කිරීම මිස (අන් කිසිවක්) නොවේ' (යැයිද ඔවුන් කීවෝය) 18. (එයට එම වැසියන්) 'නිශ්චය වශයෙන්ම අපි ඔබව නරක නිමිත්තක් ලෙසින්ම දකින්නෙමු. ඔබ මෙයින් ඉවත් නොවුවහොත් ඔබට ගල් ගසන්නෙමු. තවද අපවෙතින් වේදනාකාරී හිංසනයද ඔබ අල්ලා ගනු ඇත' යැයි පැවසුවෝය. 19. එයට ඔවුන් 'ඔබගේ නරක නිමිත්ත ඇත්තේ ඔබ වෙතමය. ඔබට උපදෙස් කිරීමටද (ඔබ නරක නිමිත්ත යැයි පවසන්නේද?) එසේ නොවේ. ඔබ සීමාව ඉක්මවූ සමූහයක් ලෙසින්ම සිටින්නෙහුය' යැයි පැවසුවෝය.

20. (එවිට) එක් මිනිසෙක් එම නගරයේ ඇත අන්තයේ සිට කඩිනමින් පැමිණ 'මාගේ සමූහයෙනි! ඔබ මෙම දූතයන් පිළිපදින්න' යැයි පැවසුවේය. 21. 'ඔබගෙන් කිසි කුලියක් නොඉල්ලන මොවුන්ව පිළිපදින්න. තවද සෘජු මග ලද්දෝ මොවුන්ය' (යැයිද ඔහු පැවසුවේය)

22. 'එමෙන්ම මාව මැවූ මැවිලිකරුට මා නැමද නොසිටීමට මා හට කුමක් (වී ඇත්තේ) ද? ඔහු වෙතම ඔබ මුදවනු ලබන්නෙහිය. 23. 'ඔහු හැර අන් දෙවියෙකුව මා ගන්නෙමිද? දයාබරයා මට යම් ගැහැටක් සිතුවොත් මොවුන්ගේ කන්නලව්ව කිසිදු එලක් දෙන්නේ නැත. මේවාට මාව නිදහස් කිරීමටද නොහැකිය. 24. '(එහෙයින් ඔහුට මා අවනත නොවුවහොත්) එවිට මා ප්‍රකට නොමගකම සිටිනු ඇත. 25. 'මා විශ්වාස කර ඇත්තේ ඔබගේ (සත්‍ය) රබ් මතය. එහෙයින් ඔබ මට සවන්

දෙන්න' (යැයි ඔහු පැවසුවේය. 26. (එනමුදු ඔවුන් ඔහුව විනාශ කර දමූහ. ඔහු එළොව ගිය විට) 'ඔබ ස්වර්ගයට ඇතුල් වන්න' යැයි (ඔහුට) පවසන ලදී. (එහි ආශ්චර්යය දුටු ඔහු) 'අහෝ මෙය මාගේ සමූහයා දකින්නට තිබුණි නම් (කෙතරම් හොඳදැයි) කීවේය. 27. (එනම්) 'මාගේ රබ් මට සමාවී ගෞරවනීයයන් සමග පත් කළේය' (යන කරුණ ඔවුන් දන්නේ නම් කෙතරම් හොඳද?)

28. එමෙන්ම ඔහුගෙන් පසු ඔහුගේ සමූහයා වෙත අහසේ සිට කිසිදු සේනාවක් පහළ කළේ නැත. එසේ පහළ කරන්නන්වද අපි නොසිටිමු. 29. එකම එක ශබ්දයයි (අප විසින් එවනු ලැබුවේ). ඔවුන් අළු බවට පත් වූහ. 30. අහෝ ගැත්තන්ගේ අහේනියක තරම! ඔවුන් වෙත කිසිදු දූතයෙකු ඔවුන් විසින් සරදම් කරනු ලැබුවෙකු ව මිස පැමිණියේ නැත. 31. ඔවුන්ට පෙරද අපි පරම්පරා කිහිපයක්ම විනාශ කර ඇත්තෙමු. නිශ්චය වශයෙන්ම ඔවුන් මොවුන් කරා ආපසු පැමිණෙන්නේම නැතය යන කරුණ මොවුහු නුදුටුවෝද? 32. තවද ඔවුහු සියල්ල එක් රැස් කරනු ලැබූ අප වෙතම ප්‍රශ්න කිරීම සඳහා ගෙනෙනු ලබන්නෝය.

33. එමෙන්ම මරණයට පත්ව තිබෙන පොළොව ඔවුන්ට සාධකයකි. (පසුව වර්ෂාව එවීම මගින්) එයට ජීවය දෙන්නේ අපමය. පසුව එයින් ධාන්‍ය පිට කරන්නෙමු. ඔවුහු එයින් අනුභව කරන්නෝය. 34. තවද අපි එහි ඉදි ගස්වලින්ද මිදිවලින්ද වතු ඇති කරන්නෙමු. තවද එහි දිය දහරා වේගයෙන් දුවවන්නෙමු. 35. (මෙසේ අප කරන්නේ) එහි පළතුරු ඔවුන් බුදිනු පිණිසය. නමුත් ඔවුන්ගේ අත් මේ කිසිවක් ඇති නොකළේය. එහෙයින් ඔවුහු කෘතඥ නොවන්නෝද? 36. පොළොව වඩවන (ගස් කොළන් ධාන්‍ය හා පැළෑටි) සියල්ලද (මිනිසුන් වන) මොවුන්වද

තවත් මොවුන් (තවමත්) නොදන්නා (පරමාණු වැනි) දේවල්ද යුගල් ලෙසින් මැවූ ඔහු ඉතා සුවිශුද්ධ විය.

37. රාත්‍රියද මොවුන්ට එක් සාධකයකි. එයින් අපි දහවල ගලවා දමන්නෙමු. මෙතියා මොවුහු (විවේක ගතහැකි) සණඳුරට පත් වන්නෝය. 38. තවද සූර්යයා සිය සීමාව තුල ගමන් කරමින් සිටියි. මෙය අභිබවන්නා හා දන්නාගේ නියමයි. 39. තවද වියලුනු පරණ ඉඳි පිත්තක් මෙන් විම දක්වා වැසියාට අපි රැදුම් පළවල් කිහිපයක්ම කර ඇත්තෙමු. 40. සූර්යයාට වැසියාව ග්‍රහණය කළ නොහැකිය. (එමෙන්ම) රාත්‍රිය දහවලට ඉස්සර නොවෙයි. මෙලෙසින් සියලුම (ග්‍රහයන්) සිය කක්‍ෂය තුල පිහිනමින් යන්නේය.

41. තවද ඔවුන්ට (තවත්) සාධකයක් ඔවුන්ගේ පරපුරෙන් පුරවනු ලැබූ නැව්වල නංවා යෑමෙහි ඇත. 42. එමෙන්ම ඔවුන්ව නංවා ගෙන යාම සඳහා මෙවැනි (දේ කිහිපයක්ම) ඔවුන් වෙනුවෙන් අපි මවා ඇත්තෙමු. 43. එමෙන්ම අපි සිතුවොත් ඔවුන්ව ගිල්වා දමන්නෙමු. එවිට ඔවුන්ව බේරා ගන්නන් කිසිවෙකු සිටිනු නොමැත. තවද ඔවුන් (කිසිවෙක්) ගලවා ගනුද නොලබති. 44. අපගේ දයාව මගින් මද කලක් සැප විඳීමට ඔවුන් අත් හැර තිබුනහොත් මිස

45. 'තවද ඔබට දයාව දක්වනු පිණිස ඔබට ඉදිරියෙන් තිබෙන දෙයටද ඔබට පිටු පසින් තිබෙන දෙයටද ඔබ බියබැතිවන්න' යැයි ඔවුන්ට කියනු ලැබුවද... 46. ඔවුන්ගේ රබ්ගේ සාධකවලින් කිසිදු සාධකයක් එය ඔවුන් ප්‍රතිකෂේප කරන්නන්ව සිටිවනම මිස ඔවුන් වෙත පැමිණෙන්නේ නැත. 47. 'අල්ලාහ් ඔබට දී තිබෙන දෙයින් (දුගීන්ට ආහාර දීම සඳහා) ඔබ වියදම් කරන්න' යැයි ඔවුන්ට කියනු ලැබූ විට 'අල්ලාහ් සිතුවොත් කවුරුන්ට ආහාර දී තිබෙන්නේද ඔවුන්ට අප ආහාර දිය යුතුද?' ඔබ ප්‍රකට

නොමගකම සිටින්නෙහුය' යැයි ප්‍රතිකෂේප කරන්නන් විශ්වාස කළවුනට (සරදමින්) පවසන්නෝය.

48. 'ඔබ සත්‍යවාදියෙකු නම් (එළොව දිනය පිළිබඳ) පොරොන්දුව කවදා (එන්නේ) ද?' යිද ඔවුහු පවසති. 49. එකම එක ශබ්දයක් මිස අන් කිසිවක් ඔවුහු බලාපොරොත්තුව නොසිටිති. ඔවුන් (එය ගැන) තර්ක කරමින් සිටින විටම එය ඔවුන් ග්‍රහණය කර ගනු ඇත. 50. එසමයෙහි අවසන් කැමැත්ත කීමට පවා හැකියාව නොලබන්නෝය. සිය පවුලේ අය වෙතද ආපසු නොහැරෙන්නෝය. 51. තවද 'සූර්' නම් නළාව පිඹිනු ලබයි එවිට ඔවුන් සොහොන්වලින් නැගිට සිය රබ් කරා යුහුසුඵව යනු ඇත. 52. 'අහෝ අපගේ විනාශයක තරම! අප නිදමින් සිටි තැනින් අප නැගිටවූයේ කවුරුන්ද?' යිද ඔවුන් අසනු ඇත. එවිට 'දයාබරයා පොරොන්දු වූයේද (ඔහුගේ) දූතයන් සත්‍ය යැයි කීවේද මෙයයි' යැයි ඔවුන්ට කියනු ලැබේ. 53. එකම එක ශබ්දයක් මිස (එය කිසිවක්ව) තිබෙන්නේ නැත. සැනෙකින් ඔවුහු සියල්ලෝම අප වෙත ගෙනෙනු ලබන්නෝය.

54. තවද එදින කිසිදු කෙනෙකුට අසාධාරණයක් කරනු නොලැබේ. තවද ඔවුන් කළ දේට මිස ඔවුහු කුලීද දෙනු නොලබති. 55. නිශ්චය වශයෙන්ම ස්වර්ගයේ වැසියන් ඔවුන්ගේ කටයුත්තෙහි ප්‍රීතිවූවන්ව සිටිනු ඇත. 56. ඔවුහු ඔවුන්ගේ මහේසිකාවෝද (වෘක්ෂ) සෙවනේ ඇති ඇදන්වල ඇල වූවන්ව සිටින්නෝය. 57. එහි ඔවුන්ට විවිධ වර්ගවල පළතුරුද තිබේ. තවද ඔවුන් (සිතන) පතන දේ ඔවුන්ට එහි ලැබෙනු ඇත. 58. තවද පරම දයාබරයාගේ 'ශාන්තිය (ඇති වේවා)' යන කියමනද (ඔවුන්ට එහි) ඇත.

59. එමෙන්ම 'වැරදිකරුවනි! අද දින ඔබ (යහපතුවන්නේ) වෙන් වන්න' (යැයි දැනුම් දෙනු ලැබේ) 60. 'ආදම්ගේ දරුවනි!

ඔබ ෂයිතාන්ව නොනමදින්න. නිශ්චය වශයෙන්ම ඔහු ඔබට ප්‍රකට සතුරෙකි' යැයි අපි ඔබගෙන් ප්‍රතිඥාව නොගත්තෙමුද? 61. (ෂයිතාන්ව නොනැමද) මාවම නැමදිය යුතුය. මෙයයි සාප්‍ර මාර්ගය' (යැයි ඔබගෙන් ප්‍රතිඥාව නොගත්තෙමුද?) 62. කරුණු එසේ තිබියදීත් නිශ්චය වශයෙන්ම ඔහු ඔබගෙන් බොහෝ දෙනෙකු ව නොමග යවා ඇත්තේය. මෙය ඔබ දැන ගත යුතුයි නොවේද? 63. 'ඔබට පොරොණු වන ලද (ඡහන්නම් නම් වන) නිරය මෙයයි. 64. ඔබ ප්‍රතිකෂේප කරමින් සිටි නිසා (අද දින) මෙයට ඇතුල් වන්න' (යැයි අපරාධකරුවන්ට පවසනු ලැබේ) 65. එම දිනයෙහි අපි ඔවුන්ගේ මුඛවලට මුද්‍රා තබන්නෙමු. ඔවුන් උපයමින් සිටි දෙය ගැන ඔවුන්ගේ අවයව අප සමග කථා කරනු ඇත . ඔවුන්ගේ කකුල්ද සාක්ෂි දරනු ඇත.

66. අප සිතා සිටියහොත් අපි ඔවුන්ගේ ඇස් නැති කර දමන්නෙමු. එවිට ඔවුන් (ගැලවීමට) මං සොයා දුව ගියහොත් ඔවුහු කුමක් බලන්නෝද? 67. තවද අපි සිතා සිටියහොත් ඔවුන් සිටි තැනම (සිටවා) ඔවුන්ගේ ස්වරූපය (සෙලවිය නොහැකි සේ) වෙනස් කරන්නෙමු. එවිට ඔවුහු ඉදිරියට යාමට හෝ ගැලවීමට හැකියාව නොලබන්නෝය. 68. තවද (මෙයට නිදසුන නම්) කවුරුන්ව අපි මහලු වියට පත් කරන්නෙමුද (එයයි) ඔහුගේ තත්ත්වය (හුරුබුහුටි තුරුණු විශේ සිට දුබල තත්ත්වයට) මාරු කරන්නෙමු (නොවේද?) ඔවුන් මෙය දැන ගත යුතුයි නොවේද? 69. (අපගේ දූතයා වන) ඔහුට අප කවි (ගෙතීමට) ඉගැන්වූයේ නැත. එය ඔහුට අවශ්‍යද නොවේ. මෙය උපදෙස් හා පැහැදිලි කුර්ආනය මිස (අන් කිසිවක්) නොවේ. 70. (මෙය) ජීවත්ව සිටින්නන්ට අවවාද කරන්නේය. ප්‍රතිකෂේප කරන්නන්ට (ඔවුන්ට හිංසනය ඇත යන) ප්‍රතිඥාව සනාථ කරන්නේය.

71. නිශ්චය වශයෙන්ම අපි ඔවුන් වෙනුවෙන් අපගේ අත්වලින් නිමැවූ දේ අතුරින් සිවුපාවුන්වද මවා ඇත්තෙමු යන්න ඔවුහු නොබලන්නෝද? (දැන් ඔවුහු) එය මත (සිට සාඩම්රයෙන්) හිමිකම් කියන්නෝය. 72. තවද ඒවා (හිලැවී මෙන්) ඔවුන්ට අවනත වන පරිදිද අපි කර ඇත්තෙමු. එයින් අන් ඇතැමක් මත නැගී ගමන් යෑමද ඔවුන්ට ඇත. එයින් ඇතැමකින් ඔවුහු (මාංශද) බුදින්නෝය. 73. තවද ඒවා මගින් ඔවුන්ට (තවත් අනේක) ප්‍රයෝජනද ඇත. මේවාට ඔවුහු කුති නොපුදන්නෝද? 74. එසේ වුවද අල්ලාහ් නොවන දේ තමන් උදව් කරනු ලබනු පිණිස ඔවුන් දෙවියන් ලෙසින් ගෙන ඇත්තෝය. 75. එනමුදු ඔවුහු මොවුන්ට උදව් කරන හැකියාව (කිසිසේත්) නොලබති. එපමණක් නොව මොවුන්ට (එරෙහි) සේනා ලෙසින් ඔවුන්වම (කියාමත් දිනයෙහි) ගෙනෙනු ලැබේ. 76. (මුහම්මද්!) ඔවුන්ගේ කියුම් ඔබව දුකට පත් නොකරත්වා. ඔවුන් වසන් කරන දෙයද ඔවුන් ප්‍රසිද්ධ කරන දෙයද නිශ්චය වශයෙන්ම අපි දන්නෙමු.

77. මිනිසාව එක් ශුක්‍ර බිංදුවකින් නිශ්චය වශයෙන්ම මැවුවේ අපමය යන්න ඔවුහු නොබැලුවෝද? එසේ වුවද (දැන්) ඔහු අප සමග ප්‍රසිද්ධියේ තර්ක කරන්නෙක් බවට පත්ව ඇත. 78. තවද ඔහු තමාගේ මැවිල්ලේ (නින්දිත බව) අමතක කර 'ඇටකටු දිරාපත් වූ පසු එයට පණ දෙන්නා කවුරුන්දැ'යි ඔහු (දැන්) අපටම උදාහරණ දක්වන්නේය. 79. (මුහම්මද්! කිසිවක්ම නොතිබුනු විටම හිස් බවින්) 'ප්‍රාරම්භයෙහි එය මැවූවාම එයට (නැවතත්) ප්‍රාණය දෙන්නේය' යැයි ඔබ පවසන්න. 80. 'කොළවත් වෘක්‍ෂයෙන් ඔබට ගින්න ඇති කරන්නේද ඔහුය. ඔබ ගිනි මොලවන්නේ එයිනි. 81. අහස් හා පොළොව (වැනි දූවැන්න මැවිලි) මැවූවා ඔබ වැන්නත් මැවීමට හැකියාව

නොමැත්තෙක්ද? කිමද නැත්තේ? (හැකියාව ඇත්තෙක්මය) නිශ්චය වශයෙන්ම ඔහුය මවන්නා. දන්නා. 82. කිසියම් දෙයක් ඔහු මවන්නට සිතුවහොත් ඔහු පවසනු ඇත්තේ 'කුන්' (වනු) යන්න පමණකි. සැනින් එය වනු ඇත. 83. එහෙයින් සියලුම දේවල පරිපාලනය කවුරුන්ගේ අතේ තිබෙන්නේද ඔහු සුවිශුද්ධය. තවද ඔබ ආපසු යා යුත්තේද ඔහු වෙතමය.

37. අස්සල්ලාත් - සිරුවෙන් සිටින්නන් (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ
නාමයෙන් (ආරම්භ කරමි)

1. පෙළ ගැසී සිටින්නන් මත දිවුරා. 2. බලවත් ලෙසින් ලුහුබදින්නන් මත දිවුරා. 3. පුස්තකය පාරායණය කරන්නන් මත දිවුරා. 4. නිශ්චය වශයෙන්ම ඔබගේ රබ් ඒකීයයා. 5. අහසට හා පොළොවටද මේ දෙක අතර දෙයටද (ඔහුමය) රබ්. අපරදිගෙහි රබ්.

6. පොළොවට සමීපව ඇති අහස තාරකාවල සොළුරින් අලංකාර කළේ අපය. 7. (එය) දුෂ්ට ෂයිතානුන් සියල්ලන්ටම බාධකයක් කළෙමු. 8. (එහෙයින්) උසස් (මලාඉකාවරුන්) පිරිස(ගේ සංවාදය)ට සවන් දිය නොහැකිය. තවද ඔවුහු සෑම දිශාවේ සිටම දමා ගසනු ලබති. 9. පළවා හරිනු පිණිස (මෙසේ දමා ගසනු ලබති). (තවද) ඔවුන්ට නිරන්තර හිංසනයද ඇත. 10. (යම් පුවතක්(ඩැහැ ගන්නට (ශයිතාන්) වෑයම් කළහොත් එවිට ඔහුව ආලෝකමත් ගිනි පෙනළි ලුහුබදිනු ඇත.

11. එහෙයින් (මුහම්මද්!) 'මැවිලිවලින් ඔවුන් බලසම්පන්නද?

නැත්නම් අප මවා ඇති (අහස් පොළොවැනි) දේද යැයි ඔබ අසන්න. නිශ්චය වශයෙන්ම අපි ඔවුන්ව ඇලෙන සුළු මැටි පසෙන්ම මවා ඇත්තෙමු. 12. (මුහම්මද්! ඔබ අල්ලාහ්ගේ ශක්තිය පිළිබඳ) විශ්මයට පත්වන්නෙහිය නමුත් ඔවුහු සරදම් කරන්නෝය. 13. එපමණක් නොව ඔවුන්ට සිහිපත් කරනු ලැබුවද ඔවුහු සිහියේ රඳවාද නොගන්නෝය. 14. (තවද ඔවුහු) යම් සාධකයක් දුටුවද එය සරදමට ලක් කරන්නෝය. 15. 'මෙය ප්‍රකට හුණියමක් මිස (අන් කිසිවක්) නොවේ' යැයිද පවසන්නෝය. 16. 'අප මරණයට පත්ව පස්බවටද අස්ථි බවටද අප පත්වූවිටත් ඇත්තෙන්ම (නැවත පණ දී) නැගිටවනු ලබන්නන්ද?' (යැයි අවඥාවෙන් අසන්නෝය) 17. 'එලෙසින්ම අපගේ පැරැණිතන් වන මුකුත් මිත්තනුන්ද (නැගිටවනු ලබන්නේ? ඇයිද අසනි) 18. (එයට මුහම්මද්!) 'එසේය. (තවද ඔබගේ දුෂ්ට ක්‍රියා නිසා එදින) ඔබ නින්දා කරනු ලැබුවන්ද වන්නෙහුය' යැයි ඔබ පවසන්න.

19. (නගනු ලබන්නේ) එකම ශබ්දයකි. එසැනින් ඔවුහු (සියල්ලෝම සොහොනින් නැගට වටපිට) බලන්නෝය. 20. 'අහෝ අපට ඇති වූ විපතක මහත! මෙය කුලී දෙනු ලබන දිනය නොවේද?' යි ඔවුහු පවසන්නෝය. 21. '(එසේය) ඔබ අසත්‍ය කරමින් සිටි එම විනිශ්චය දිනය මෙයයි' (යැයි ඔවුන්ට පවසනු ලැබේ) 22. අපරාධ කරමින් සිටියවුන්වද ඔවුන්ගේ සහකරුවන්වද ඔවුන් නමදීමින් සිටි දේද එක් රැස් කරන්න' 23. අල්ලාහ් හැර (ඔවුන් වඳීමින් සිටි දේද) පසුව ඔවුන්වද නිරයේ මගට දක්වන්න. 24. 'තවද ඔවුන්ව එහි රඳවා තබන්න. නිශ්චය වශයෙන්ම ඔවුන් ප්‍රශ්න අසනු ලැබිය යුත්තන්ය' (යැයි පවසනු ලැබේ) 25. 'ඔබට කුමක් නම් වූයේහිද? ලොවෙහි ඔබ එකිනෙකාට උදව් කර නොගත්තේ මන්ද?' යැයි (ඔවුන්ගෙන්

අසනු ලැබේ) 26. නමුත් එදින ඔවුන් (කිසිත් කරකියා ගන්නට නොහැකිව) යටහත් වූවන්ව සිටිනු ඇත.

27. ඔවුන්ගෙන් ඇතැමෙක් තවත් ඇතැමුන් දෙස බලා එකිනෙකාගෙන් ප්‍රශ්න අසමින්(ද (වෝදනා කරගනිමින්ද) සිටිනු ඇත. 28. (තවද සිය ප්‍රධානීන් අමතා) 'නිශ්චය වශයෙන්ම ඔබ දකුණු පසින් සිට (අප නොමග යවන අණ දෙමින් අප කරා) එන්නන්ව සිටියෙහුය' යැයි පවසනු ඇත. 29. (එසේ නොව) විශ්වාස කරන්නන්ව නොසිටියේ ඔබය' යැයි ඔවුන් (පෙරලා) පවසනු ඇත.

30. 'තවද ඔබ මත අපට කිසිදු බලයක් තිබුනේ නැත. සීමාව ඉක්මවා වැරදි කරන සමූහයාව සිටියේ ඔබමය' (යැයිද එම ප්‍රධානීන් පවසනු ඇත) 31. 'එහෙයින් අපගේ රබ්ගේ ප්‍රකාශය අප මත සත්‍ය වී ඇත. නිශ්චය වශයෙන්ම අප සියල්ලෝම (වේදනාව) උසුලන්නන්මය' 32. අපි ඔබව නොමග යැවුවෙමු. (මන්ද යත්) නිශ්චය වශයෙන්ම අපිත් නොමග ගියවුන්ව සිටියෙමු' 33. එහෙයින් එම දිනයෙහි නිශ්චය වශයෙන්ම ඔවුන් හිංසනයේ හවුල්කරුවන්ව සිටිනු ඇත. 34. වැරදිකරුවන්ට අප සලකන්නේ නිශ්චය වශයෙන්ම මෙසේය. 35. 'අල්ලාන් හැර අන් දෙවියෙක් නැත' යැයි ඔවුන්ට පවසනු ලැබුවහොත් (එය ප්‍රතිකෂේප කර) ඇත්තෙන්ම ඔවුහු උඩඟු වූවන්ව සිටියෝය. 36. 'එක් උන්මාද කවියෙකු නිසා ඇත්තෙන්ම අපගේ දෙවියන්ව අප අත් හරින්නද?' යැයි පවසන්නන්ව ඔවුහු සිටියෝය. 37. එසේ නොව. ඔහු සත්‍යයම රැගෙන පැමිණ ඇත්තේය. තවද (තමාට පෙර පැමිණී) දූතයන්වද ඔහු සත්‍ය කරන්නේය. 38. (එහෙයින් මෙය පිළි නොගත්) ඔබ නිශ්චය වශයෙන්ම වේදනාකාරී හිංසනය රස විඳින්නන්ය. 39. එසේ

වුවද ඔබ කරමින් සිටි දෙයට මිස (අන් කිසිවකට) ඔබ කුලී දෙනු නොලබන්නෙහුය.

40. අල්ලාහ්ගේ සුවිශේෂී ගැත්තන් හැර. 41. දූතගන්තට ලැබ ඇති බොජුන් ඔවුන්ට ඇත. 42. පළතුරු වර්ගද (ඇත) තවද ඔවුහු ගෞරව කරනුද ලබන්නෝය. 43. සතුව දෙන උයන්වල(ඔවුන් සිටිනු ඇත) 44. එකිනෙකා දෙස මුහුණ පාමින් ඔවුන් ඇදන්වල (සිටිනු ඇත). 45. පැහැදිලි පැන් ඇති බඳුන් ඔවුන් වටා එනු ඇත. 46. (එය) සුදෝ සුදුවන්ය. පානය කරන්නන්ට අතිශයින්ම ප්‍රණීතය. 47. එහි කිසිදු අයහපතක් නොමැත. එය නිසා ඔවුන්ගේ සිහියද විකල් වන්නේ නැත. 48. තවද ඔවුන්ට දසුන පහත් කළ දිගැසි අහිරුපිකාවන් සිටිනු ඇත. 49. (ඔවුන්) වසා තැබූ මුතු මෙන් වෙති.

50. (එවිට) ඔවුන්ගෙන් අතැමුන් තවත් ඇතැමුන් බලා සංවාද කරමින් සිටිනු ඇත. 51. ඔවුන්ගෙන් කෙනෙකු 'මෙලොවදී මා හට සමීප මිතුරෙකු සිටියේය' යැයි පවසනු ඇත. 52. '(එලොව දිවිය) සත්‍ය යැයි විශ්වාස කරන්නන්ගෙන් නුඹත් කෙනෙකුද?' යි ඔහු මගෙන් විමසුවේය. 53. 'අප මරණයට පත්ව පස් බවට හා අස්ථි බවට පත් වූ පසු (අප නැවත නැගිටවනු ලැබ (කුලී දෙනු ලබනවුන්ද?) (යැයිද ඔහු මාගෙන් ඇසුවේය)

54. '(එසේ කී මාගේ මිතුරාව) ඔබ බලන්නෙහිද?' යි ඔහු ඇසුවේය. 55. ඔහු (පහළ) බැලුවේය. ඔහුව නිරයේ දුටුවේය. 56. (ඔහු අමතා ස්වර්ගයේ සිටින මිතුරා) 'අල්ලාහ් මත දිවුරා (කියමි). නුඹ මා වනසන්නට තැත් කළේ නොවේද 57. මාගේ රබ්ගේ දයාව නොමවන්නට (නුඹේ තර්කයට මූලා වී) මාද (නිරයට) ගෙනෙනු ලැබුවන්ගෙන් කෙනෙකු වන්නට තිබුනි' 58. '(නැවත වරක්) අපි මරණයට පත් වන්නෙමුද?' 59. '(නැත) පෙර වූ මරණයෙන් පසු අපට මරණයක් (ඉතින්) නොමැත.

එමෙන්ම අපි හිංසා කරනු ලබන්නන්ද නොවෙමු' යැයි පවසනු ඇත. 60. නිශ්චය වශයෙන්ම මෙයයි විශිෂ්ට ජය වනුයේ. 61. එහෙයින් වැයම් කරන්නන් වැයම් කළ යුත්තේ මෙවැනි දෙයටය.

62. හොඳ සංග්‍රහය මෙයද නැත්නම් (නිරයේ ඇති) ජක්කුම් නම් කටු ගසද? 63. නිශ්චය වශයෙන්ම අපි එය අපරාධකරුවන්ට පරීක්ෂණයක් ලෙසින්ම කර ඇත්තෙමු. 64. ඇත්තෙන්ම එය නිරයේ යටි පත්ලේ සිට වැඩෙන ගසකි. 65. එහි වලු ෂයිතානුන්ගේ හිස් ගෙඩි මෙන් තිබෙනු ඇත. 66. නිශ්චය වශයෙන්ම ඔවුහු එයින්ම බුදිති. එමගින් සිය කුස පුරවා ගනිති. 67. පසුව නිශ්චය වශයෙන්ම ඔවුන්ට පානය කිරීමට නටනවතුරදෙනුලැබේ. 68. එයින් පසු ඔවුන් අයින්වන තැන නිරයයි. 69. නිශ්චය වශයෙන්ම ඔවුහු සිය පැරැණිත්ව නොමගෙ හිම දුටුවෝය. 70. එහෙයින් ඔවුන්ගේ අඩිපාරෙහිම මොවුහුත් යුහුසුඵව ගමන් කළෝය. 71. තවද මොවුන්ට පෙරද එම පැරණි මිනිසුන් අතරින් බොහෝ දෙනෙක් නොමග ගොස් සිටියෝය. 72. තවද නිශ්චය වශයෙන්ම අප ඔවුන් අතරට අවවාද කරන්නන් එවුවෙමු. 73. පසුව එසේ අවවාද කරනු ලැබුවන්ගේ අවසානය කෙසේ වීදැයි (ඕ මුහම්මද්!) ඔබ බලන්න. 74. අල්ලාහ්ගේ නිර්මල ගැත්තන් හැර.

75. තවද නූන් අපට කන්නලව් කළේය. කන්නලව්වට පිළිතුරු දීමෙහි විශිෂ්ටයන් වන්නේ අපමය. 76. එහෙයින් ඔහුවද ඔහුගේ පවුලේ අයවද දැඩි ගැහැටකින් අපි මුදා ගත්තෙමු. 77. තවද ඔවුන්ගේ පරපුර (මහා ජල ගැල්මෙන් මුදා) ස්ථිර කළෙමු. 78. තවද ඔහු වෙනුවෙන් පසු කලෙහි (එක් සිහිවටනයක්) ඉතිරි කළෙමු. 79. ලෝවැසියන්ගෙන් නූන්ට ශාන්තිය ඇති වේවා. 80. යහ ක්‍රියාකරන්නන්ට අපි මෙලෙසින් කුලී දෙන්නෙමු.

81. නිශ්චය වශයෙන්ම ඔහු විශ්වාසවන්තයන් වන අපගේ යහපත් ගැත්තන්ගෙන් කෙනෙකි. 82. පසුව අපි අනෙක් අයව ගිල්වූයෙමු.

83. නිශ්චය වශයෙන්ම ඉබ්‍රාහිම්ද ඔහුගේ සෘජුමග පිළිපැදි කෙනෙකි. 84. ඔහු පිරිසිදු හඳවතින් යුතුව සිය රබ් වෙත පැමිණි සමය (මුහම්මද්! ඔබ මෙනෙහි කරන්න) 85. ඔහු සිය පියා හා සිය සමූහයා අමතා 'ඔබ කුමක් නමදින්නේද?' යි අසා... 86. 'ඔබ අල්ලාන් හැර අසත්‍ය දෙව්වරුන්වද නමදින්නේ?' 87. 'එසේ නම් විශ්වයේ රබ් ගැන ඔබ කුමක් නම් සිතන්නේහිද?' (යනාදි ලෙසින් ඇසුවේය)

88. පසුව ඔහු තරු දෙස බැල්මක් හෙලුවේය. 89. පසුව 'නිශ්චය වශයෙන්ම මම රෝගීව සිටින්නෙමි' යැයි පැවසුවේය. 90. එවිට ඔහුගේ සමූහයා ඔහු වෙතින් ඉවත්ව ගියෝය. 91. පසුව ඔහු ඔවුන්ගේ දෙව්වරුන් ඉදිරියට ගොස් 'ඔබ ඉදිරියේ තිබෙන ආහාර ඔබ අනුභව නොකරන්නේද?' යි ඇසුවේය. 92. ඔබට කුමක් වීද? මන්ද ඔබ කථා නොකරන්නේ?' (යැයිද ඇසුවේය) 93. පසුව ඔහු ඔවුන් වෙත හැරී සිය දකුණතින් ගසා ඔවුන්ව කඩා දැමීමේය. 94. (එම පිළිම නමදින්නෝ සිද්ධිය දැන) ඔවුන් කරා කඩිනමින් පැමිණියෝය. 95. 'ඔබම නෙලූ මේවාද ඔබ නමදින්නේ?' යැයි ඔහු පැවසුවේය. 96. 'ඔබවද ඔබ තැනූ මොවුන්වද මවා ඇත්තේ අල්ලාන්මය' 97. (මෙයින් කෝපයට පත් ඔවුහු) 'මොහු වෙනුවෙන් (විශාල අග්නි) වළක් සාදා ඇවිලෙන ගින්නෙහි මොහුව විසි කර දමන්න' (යැයි කීවෝය) 98. (මෙලෙසින්) ඔවුහු ඔහුට (එරෙහිව) කුමන්ත්‍රණය කළෝය. එනමුදු (අවසානයෙහි) අපි ඔවුන්ම නින්දාවට පත් කළෙමු. 99. තවද 'නිශ්චය වශයෙන්ම අප මාගේ රබ් කරා යන්නන්ය. නිශ්චය වශයෙන්ම ඔහු මට සෘජු

මග පෙන්වනු ඇත' යැයි පැවසුවේය. 100. 'මාගේ රබ්! ඔබ මානට සිල්වත් පුතෙකු දෙනු මැනවි!' (යැයි පුර්ථනා කළේය) 101. එහෙයින් අපි ඔහුට ඉවසිලිවත්ත පුතෙකු මගින් සුඛාරංචි පැවසුවෙමු.

102. පසුව (එම පුතා) ඔහු සමග ඇවිදින (වයසට එළැඹී) කල 'මාගේ පුත්‍රයානෙනි! නිශ්චය වශයෙන්ම ඔබව කපා බිලි දෙන්නාක් මෙන් මම නිශ්චය වශයෙන්ම සිහිනයෙන් දුටුවෙමි. මෙය පිළිබඳ ඔබගේ අදහස් කුමක්දැයි' යැයි පැවසුවේය. (එයට) 'මාගේ පියානෙනි! ඔබට අණ කර පරිදීම කරන්න. අල්ලාහ් සිතුවොත් ඔබ මාව ඉවසන්නන්ගෙන් කෙනෙකුව දකිනු ඇත' යැයි පැවසුවේය. 103. එහෙයින් ඔවුන් දෙදෙනාම (දෙවියන්ට) සම්පූර්ණයෙන්ම අවනත වී (ඉබ්‍රාහිම් සිය) පුත්‍රයා බිලි දීමට මුණින් පෙරලූ විට... 104. අපි ඔහුව 'ඉබ්‍රාහිම්!' යැයි ඇමතුවෙමු. 105. 'නිශ්චය වශයෙන්ම ඔබ සිහිනය සැබෑ කළෙහිය. නිශ්චය වශයෙන්ම යහපත කරන්නන්ට අපි මෙලෙසින්ම කුලිය දෙන්නෙමු' (යැයි පැවසුවෙමු) 106. 'නිශ්චය වශයෙන්ම මෙයමය පැහැදිලි පරීක්ෂණය වනුයේ' 107. එසේ වුවද අප විශිෂ්ට බිලිදීමක් අපි ඔහුට හිලවී කළෙමු. 108. තවද ඔහු වෙනුවෙන් පසු කලෙහි (එක් සිහිවටනයක්) ඉතිරි කළෙමු. 109. ඉබ්‍රාහිම්ට ශාන්තිය ඇති වේවා. 110. යහකියා කරන්නන්ට අපි මෙලෙසින් කුලි දෙන්නෙමු. 111. නිශ්චය වශයෙන්ම ඔහු විශ්වාසවත්තයන් වන අපගේ යහපත් ගැත්තන්ගෙන් කෙනෙකි. 112. සිල්වතුන්ගෙන් කෙනෙකු වන වක්තා ඉස්හාක්ව (මෙතෙහි කරන්න) ඔහුට අපි සුඛාරංචි පැවසුවෙමු. 113. තවද ඔහු මතද ඉස්හාක් මතද අප භාග්‍යයන් වර්ෂා කළෙමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුරෙහි යහකියා කරනවුද සිටිති. තමන්ටම අපරාධ කරගන්නවුන්ද සිටිති.

- 114. තවද මූසා භාරෑන් මතද අපි දයාව දැක්වූයෙමු.
- 115. ඔවුන් දෙදෙනාවද ඔවුන්ගේ සමූහයාවද ඉමහත් විපතකින් අපි මුදා ගත්තෙමු.
- 116. අපි ඔවුන් දෙදෙනාට උදව් කළෙමු. එහෙයින් ජය ගත්තවුන් වූයේ ඔවුන්ය.
- 117. ඔවුන් දෙදෙනාට පැහැදිලි පුස්තකය අපි දුන්නෙමු.
- 118. තවද ඔවුන් දෙදෙනාට සෘජු මගද අපි පෙන්වූයෙමු.
- 119. තවද ඔවුන් දෙදෙනාවෙනුවෙන් පසු කලෙහි (එක්සිහිවටනයක්) ඉතිරි කළෙමු.
- 120. මූසා හා භාරෑන් මත ශාන්තිය ඇති වේවා!
- 121. යහකියා කරන්නන්ට අපි මෙලෙසින් කුලි දෙන්නෙමු.
- 122. නිශ්චය වශයෙන්ම ඔවුන් විශ්වාසවන්තයන් වන අපගේ යහපත් ගැත්තන්ගෙන් වූවන්ය.

- 123. නිශ්චය වශයෙන්ම ඉල්යාස්ද දූතයන්ගෙන් කෙනෙකි.
- 124. ඔහු සිය සමූහයා අමතා 'ඔබ (අල්ලාන්ට) බියබැති නොවන්නේද?' යි පැවසූ සමය (මුහම්මද්! ඔබ මෙතෙහි කරන්න).
- 125. (තවද) 'ඔබ මැවීමෙහි විශිෂ්ඨයා අන් හැර 'බඅල්' නම් පිළිමය නමදින්නේද?' (යැයි ඔහු ඇසුවේය)
- 126. ඔබගේ රබ් හා ඔබට පෙර විසුවන්ගේ රබ් අල්ලාන්ය.
- 127. එනමුදු ඔවුහු ඔහුව අසත්‍ය කළෝය. එහෙයින් ඔවුහු නිශ්චය වශයෙන්ම (ප්‍රශ්න කිරීම සඳහා) ගෙනෙනු ලබන්නෝය.
- 128. අල්ලාන්ගේ නිර්මල ගැත්තන් හැර
- 129. තවද ඔහු වෙනුවෙන් පසු කලෙහි (එක්සිහිවටනයක්) ඉතිරි කළෙමු.
- 130. ඉල්යාස්ට ශාන්තිය ඇති වේවා.
- 131. යහකියා කරන්නන්ට අපි මෙලෙසින් කුලි දෙන්නෙමු.
- 132. නිශ්චය වශයෙන්ම ඔහු විශ්වාසවන්තයන් වන අපගේ යහපත් ගැත්තන්ගෙන් කෙනෙකි.

- 133. නිශ්චය වශයෙන්ම ලූන්ද දූතයන්ගෙන් කෙනෙකි.
- 134. ඔහුවද ඔහුගේ පවුලේ අයවද අපි රැක ගත්තෙමු.
- 135. පසුපසින් නැවතුනවුන් සමග සිටි (ලූන්ගේ බිරිය වූ)

මැහැල්ල හැර. 136. පසුව අපි අන් අයව විනාශ කර දැමීමෙමු.
 137. තවද ඔබ උදය වරුවෙහි ඔවුන්ගේ (විනාශ වී ගිය නගර)
 මත්තෙන්ම ගමන් කරන්නෙහිය. 138. තවද රාත්‍රියෙහිද (ඔබ)
 යන්නෙහිය. (මෙමගින්) ඔබ දැනමුතුකම් නොලබන්නෙහිද?

139. නිශ්චය වශයෙන්ම යුනුස්ද දූතයන්ගෙන් කෙනෙකි.
 140. පුරවන ලද නැව කරා ඔහු දිව ගිය විට... 141. ඔවුන්
 නම් ලියා දමූහ. (යුනුස්ගේ නම තේරුනු විට) වැරදිකරු
 මොහු යැයි (තීරණය කළහ) 142. එහෙයින් (ඔහු) නින්දාවට
 පත්ව (මුහුදට) විසිකරනු ලදුව එක් මත්ස්‍යයෙක් (ඔහුව) ගිල
 ගත්තේය. 143. එනමුදු ඔහු මත්ස්‍යයගේ උදරයෙහි (සිටි විට
 අපව) සුවිශුද්ධ කරනවනුන්ගෙන් කෙනෙකු නොවන්නට
 144. (ඔහුව නැවත) නැගිටවන දිනය තෙක් ඔහුව උගේ
 උදරයේම නැවතී සිටින්නට ඇත. 145. එනමුදු ඔහු රෝගීව
 සිටි තත්ත්වයෙහි ඔහුව අපි එළිමහනට දැමීමෙමු. 146. එමෙන්ම
 (ඔහුට සෙවන දෙනු පිණිස) අපි ඔහුට ඉහලින් ලබු වැලක්
 ඇති කළෙමු. 147. තවද අපි ඔහුව ලක්ෂකයක් හෝ එයට වැඩි
 සංඛ්‍යාවක් වෙත යැවීමෙමු. 148. එහෙයින් ඔවුන් විශ්වාස
 කළහ. එනිසා ඔවුන් මඳ කලක් සැප විඳීමට සැලැස්වූයෙමු.

149. (මුහම්මද්!) ඔබගේ රබ්ට ගැහැණු දරුවන් හා ඔවුන්(ගේ
 දෙව්වරුන්)ට පිරිමි දරුවන්දැයි අසන්න. 150. නැත්නම් අප
 මලාඉකාවරුන්ව ස්ත්‍රීන් ලෙසින් මැවූවෙමුද? ඔවුන් එයට
 සාක්ෂිකරුවන්ද? 151. දනගන්න! මොවුහු සිය මනාකල්පිත
 අදහස් ලෙසින් මෙසේ පවසන්නෝය. 152. 'අල්ලාහ් (දරුවන්)
 වැදූවේය' (යැයි පවසන්නන්) නිශ්චය වශයෙන්ම මුසාවාදීන්ය.
 153. (තවද අල්ලාහ් වන) ඔහු පිරිමි දරුවන් අත්හැර ගැහැණු
 දරුවන් තෝරා ගත්තේද? 154. ඔබට කුමක් (සිදුවූයේ)ද? ඔබ
 (කෙසේ) මෙලෙසින් තීරණය කරන්නේද? 155. ඔබ සිතා

නොබලන්නේද? 156. නැත්නම් ඔබ වෙත පැහැදිලි සාධක කිසිවක් තිබේද? 157. ඔබ සත්‍යවාදීන් නම් ඔබගේ පුස්තකය ගෙනෙන්න.

158. තවද මොවුහු අල්ලාහ් හා ජිනවරුන් අතර (වංශ) නැකමක් ඇති කරන්නෝය. එනමුදු ජිනවරුද (විනිශ්චය දිනයෙහි) නිශ්චය වශයෙන්ම ගෙනෙනු ලබන්නෝය යන්න මොවුහු දන ගෙනම සිටින්නෝය. 159. එහෙයින් මොවුන් වර්ණනා කරන දෙයින් අල්ලාහ් සුවිශුද්ධය. 160. අල්ලාහ්ගේ නිර්මල ගැත්තන් හැර. 161. එහෙයින් නිශ්චය වශයෙන්ම ඔබද ඔබ නමදින දේද (එක් වුවද) 162. (අල්ලාහ්ට) එරෙහිව නොමග යැවිය නොහැකිය. 163. නිරයට යන්නන් හැර. 164. 'නිශ්චිත තැනක් නොමැත්තෙක් ලෙසින් අපගෙන් කිසිවෙක් නැත' (යැයි මලාඉකාවරු පවසති) 165. (තවද) 'නිශ්චය වශයෙන්ම අපි (අල්ලාහ්ගේ අණ පැමිණෙන තෙක්) පෙළ ගැසී සිටින්නෙමු. 166. (තවද) 'නිශ්චය වශයෙන්ම අපි (අල්ලාහ්ව) සුවිශුද්ධ කරන්නන් ලෙසින් සිටින්නෙමු.

167. (මෙයට පෙර මක්කා වාසින්) ස්ථීරව පවසන්නන්ව සිටියෝය. 168. අපගේ පැරැණිතන්ගෙන් යම් කිසි පුස්තකයක් අපි ලබා තිබුනෙමු නම් 169. 'අල්ලාහ්ගේ නිර්මල ගැත්තන් බවට අපිද නිශ්චය වශයෙන්ම පත්ව සිටින්නෙමු. 170. එනමුදු (කුර්ආනය පැමිණී විට) ඔවුහු එය ප්‍රතිකෂේප කරති. 171. දූතයන් වන අපගේ ගැත්තන් වෙතට අපගේ ප්‍රකාශය ඉස්සර විය. 172. නිශ්චය වශයෙන්ම ඔවුහු උදව් කරනු ලබති. 173. තවද අපගේ සේනාව නිශ්චය වශයෙන්ම ජය ගන්නේය. 174. (එහෙයින් මුහම්මද්!) මද කලක් ඔබ ඔවුන් වෙතින් ඇත් වී සිටින්න. 175. (ඔවුන්ගේ තත්ත්වය) විමසිල්ලෙන් බලන්න. ඔවුහුද විමසිල්ලෙන් බලන්නෝය.

176. අපගේ හිංසනයටද ඔවුන් (මෙසේ) ඉක්මන් වන්නේ?
 177. (අපගේ හිංසනය) ඔවුන්ගේ ගෙමිදුලෙහි බසින විට අවවාද කරනු ලැබූ ඔවුන්ගේ අඵයම උදාවීම ඉතා නරක වනු ඇත.
 178. (එහෙයින් මුහම්මද්!) මද කලක් ඔබ ඔවුන් වෙතින් ඇත් වී සිටින්න. 179. (ඔවුන්ගේ තත්ත්වය) විමසිල්ලෙන් බලන්න. ඔවුහු විමසිල්ලෙන් බලන්නෝය. 180. ඔවුන් වර්ණනා කරන දෙයින් ඔබගේ ගෞරවනීය රබ් සුවිශුද්ධය. 181. තවද දුතයන් වෙත ශාන්තිය ඇති වේවා. 182. සියලු ප්‍රශංසා විශ්වයේ රබ් අල්ලාන්ටය.

38. සාද් - අරාබි හෝතියේ 14 අක්ෂර (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ
නාමයෙන් (ආරම්භ කරමි)

1. සාද්.

සිහිපත් කිරීම සහිත මෙම කුර්ආනය මත දිවුරා. 2. එනමුදු ප්‍රතිකෂේප කරන්නේ උඩඟුවෙහි හා පිටුපෑමෙහි සිටිති. 3. මොවුන්ට පෙර අපි පරම්පරා කිහිපයක්ම විනාශ කර ඇත්තෙමු. එවිට ඔවුහු බේරී යාමට මං නොමැති (උදව් ඉල්ලා) විලාප තැබූහ.

4. එමෙන්ම තමන් වෙතින්ම (තමන්ට) අවවාද කරන්නෙකු පැමිණීම ගැන (ඔවුහු) විශ්මයට පත් වූහ. 'මොහු හුණියම් කාර මුසාවාදියෙකි' යැයිද ප්‍රතිකෂේප කරන්නෝ පැවසූහ. 5. 'මොහු සියලුම දෙවියන්ව එකම දෙවියක් කර ඇත්තේද? නිශ්චය වශයෙන්ම මෙය නම් පුදුම දෙයකි' (යැයිද ඔවුන්

සරදමින් පැවසුහ) 6. (මොහු කෙරෙත්) ඉවත් වී යන්න. ඔබගේ දෙවියන්ව ස්ථීරව ග්‍රහණය කර ගන්න. නිශ්චය වශයෙන්ම මෙ(ම ප්‍රචාරයෙ)හි යම්කිසිවක් අපේක්ෂා කරනු ලැබේ. යැයි ඔවුන්ගේ ප්‍රධානීහු පැවසුහ. 7. අන් (කිසි) සමූහයක මෙවැන්නක් අප අසා නැත. මෙය (මොහු විසින්ම) ගෙතු දෙයක් මිස (අන් කිසිවක්) නොවේ' (යැයිද) 8. අප අතරින් මොහුට (පමණක්) සිහිපත් කිරීම හා උපදේශය පහළ කරන ලද්දේද? (යැයිද සරදමින් පැවසුවෝය) එසේ නොව. ඔවුහු මාගේ උපදේශයෙහි සැකයෙන් සිටින්නෝය. නැත. මොවුන් තවමත් මාගේ හිංසනය රස විඳි නැත.

9. නැත්නම් අභිබවන්නාද පරිත්‍යාගයශීලියාද වන ඔබගේ රබ්ගේ දයාවේ භාණ්ඩාගාර මොවුන් වෙත තිබේද? 10. (එසේත් නැත්නම්) අහස්හි හා පොළොවෙහිද ඒ දෙක අතර තිබෙන දෙයෙහි පරිපාලනය ඔවුන් සතුව තිබේද? එසේ නම් ඔවුන් එහි නැග යත්වා. 11. එනමුදු මෙහි සිටින සේනා (පෙර) පරාජය කරනු අන් පිරිස් මෙන්ම සිටින්නෝය. 12. මොවුන්ට පෙර සිටි නූත්ගේ සමූහයාද ආද්(ගේ සමූහයා)ද උල් සහිත ෆිර්අවුන්ද අපගේ දූතයන් අසත්‍ය කළෝය. 13. (එමෙන්ම) සමුද් හා ලූත්ගේ සමූහයාද (මද්යන්) උද්‍යාන වාසීන්ද (අසත්‍ය කළෝය. මොවුන් සියල්ලෝම (පරාජය කරනු ලැබූ) සමූහයන් වෙති. 14. මොවුන් සෑම කෙනෙකුම අපගේ දූතයන් අසත්‍ය කළෝ මිස නොවේ. මාගේ හිංසනය (ඔවුන් මත) ස්ථීර විය. 15. තවද මොවුන්ද එකම එක ශබ්දයක් මිස (අන් කිසිවක්) බලාපොරොත්තු වෙන් සිටියේ නැත. මෙහි කිසිදු පමාවක්ද නැත. 16. 'අපගේ රබ්! ප්‍රශ්න ඇසීමේ දිනයට පෙරම අපගේ කොටස ඉක්මන් කරනු මැන' යැයි ඔවුහු (සරදමෙන්) පවසන්නෝය.

17. (මුහම්මද්!) මොවුන් පවසන විෂයයෙහි ඉවසීමෙන්

සිටින්න. තවද අපගේ ගැත්තා වන ශක්තිමත් දාවුද්ව සිහිපත් කරන්න. නිශ්චය වශයෙන්ම ඔහු සෑම විටම අප දෙසට යොමු වූවෙක් ලෙසින්ම සිටියේය. 18. නිශ්චය වශයෙන්ම අපි කඳු ඔහුට වසඟයට පත් කර දුන්නෙමු. සැන්දෑවෙහි හා උදෑසනෙහි ඒවා ඔහු සමග (අප) සුවිශුද්ධ කළේය. 19. තවද පක්ෂීන්ව එක් රැස් කර දී (තිබුනි. මේ) සියල්ල ඔහු වෙතම යොමුව තිබුනි. 20. තවද අපි ඔහුගේ රාජ්‍යයද ශක්තිමත් කළෙමු. තවද ඔහුට ඥාණයද වාග් වාතුර්‍යයද දුන්නෙමු.

21. නඩු කියාගත් එම මිනිසුන්ගේ පුවත ඔබට ළඟා වූයේහිද? ඔවුන් (දාවුද් නැමදීම සඳහා තනා තිබුනු) මිහිරාබයේ (අල්තාරයේ) බිත්තිය පසුකර 22. දාවුද් වෙත පැමිණී විට ඔහු ඔවුන්ව දක තැනි ගත්තේය. එවිට ඔවුන් 'බිය නොවන්න. අපි නඩු කියන දෙදෙනෙක් වෙමු. අපගෙන් කෙනෙකු අනෙකාට අයුක්තිය කර ඇත්තේය. අප දෙදෙනා අතර යුක්තිය මගින් විනිශ්චය කරන්න. (එහි) වරදක් නොකරන්න. අපව සෘජු මාර්ග යෙහි ගමන් කරවන්න' යැයි පැවසුවෝය.

23. 'නිශ්චය වශයෙන්ම මොහු මාගේ සොහොයුරාය. මොහුට එළුවන් අනූනව දෙනෙකු සිටිති. මට ඇත්තේ එකම එක එළුවෙකි. මොහු එයද තමන්ට දෙන මෙන් පවසා තර්කයෙන් මා ජය ගත්තේය' (යැයි ඔවුන්ගෙන් කෙනෙකු පැවසීය)

24. (එයට දාවුද්) 'ඔබගේ (එක්) එළුවාව තමාගේ එළුවන් සමග එක් කරන මෙන් ඉල්ලා සිටීමෙන් මොහු ඔබට අසාධාරණය කර ඇත්තේය. නිශ්චය වශයෙන්ම හවුල්කරුවන් ඇතැමුන් ඇතැමුන්ව වංචා කර දමන්නෝය. විශ්වාස කර යහකියා කරන්නන් හැර. එවැන්නන් ඉතා අල්පය' යැයි පැවසුවේය. මේ අතර අපි ඔහුව පරීක්ෂා කළෙමු යැයි දාවුද් සිතා සිය රබ්ගෙන් සමාව යදිමින් සිරස පහත් කර වැටී දෙවියන්ට යොමු වූයේය.

25. එහෙයින් අපි ඔහුට සමා වූයෙමු. තවද ඔහුට අප වෙත සමීප තරාතිරමකුත් සුන්දර රැඳුම්පළකුත් තිබේ.

26. 'දාවුද්! නිශ්චය වශයෙන්ම අපි ඔබව පොළොවෙහි (අපගේ) නියෝජිතයෙකු කළෙමු. එහෙයින් මිනිසුන් අතර යුක්තිය මගින් විනිශ්චය කරන්න. සිතැඟි පිළි නොපදින්න. (සිතැඟි පැළිපැදීම) ඔබව අල්ලාහ්ගේ මාර්ගයෙන් ඉවත් කරනු ඇත. නිශ්චය වශයෙන්ම කවුරුත් අල්ලාහ්ගේ මාර්ගයෙන් ඉවත් වන්නේද ප්‍රශ්න අසන දිනය අමතක කිරීම නිසා ඔවුන්ට කටුක හිංසනය ඇත.

27. තවද අහසද පොළොවද එදෙක අතර ඇති දෙයද අප නිකරුනේ මැවූවේ නැත. ප්‍රතිකේෂප කරන්නන්ගේ සිතුවිල්ල මෙයයි. ප්‍රතිකේෂප කරන්නන්ට නිරයේ විනාශය ඇත.

28. තවද විශ්වාස කර යහකියා කරන්නන් පොළොවෙහි කලබල ඇති කරන්නන් මෙන් අපි කරන්නෙමුද? නැත්නම් බියබැති වන්නන්ව පාපතරයන් මෙන් අපි කරන්නෙමුද? 29. (මුහම්මද්!) ඔවුන් මෙහි වැකි සිතා බලන්නටද නුවණැතියන් සත්‍යය වටහා ගැනීමටද භාග්‍යසම්පන්න මෙම පුස්තකය අපි ඔබට පහළ කළෙමු.

30. තවද දාවුද්ට (පුත්‍රයා ලෙසින්) සුලෙයිමාන්ව දුන්නෙමු. (ඔහු) යහපත් ගැත්තෙකි. නිශ්චය වශයෙන්ම ඔහු (අප දෙසම) යොමු වන්නෙකි. 31. එක් සැන්දෑවක හොදින් පුහුණු කරනු ලැබූ උසස් වර්ගයේ අශ්වයන් ඔහු ඉදිරියට ගෙනෙන ලද විට... 32. 'නිශ්චය වශයෙන්ම (සූර්යායා රාත්‍රිය නම්) තිරය පිටුපස සැඟවී යන තෙක් මාගේ රබ් සිහිපත් කිරීමෙන් ඉවත්ව මෙම හොඳ දෙයට අධික කැමැත්තෙන් සිත යොමු කරමින් සිටියෙමි' යැයි (පසුතැවිලි වී) පැවසුවේය. 33. 'නැවතත් එවුන්ව මා වෙත

ඔහුව ඉවසිල්ල ඇත්තෙකුව දුටුවෙමු. (තවද ඔහු) යහපත් ගැත්තෙකි. නිශ්චය වශයෙන්ම ඔහු (අප දෙසම) යොමු වන්නෙකි.

45. (මුහම්මද්! අධ්‍යාත්මික) හැකියාව හා දසුන තිබුණු අපගේ ගැත්තන්ව සිටි ඉබ්‍රාහිම් ඉස්හාක් යෑකුබ් ආදීන්ද මෙනෙහි කරන්න. 46. (එළොව) නිශ්චය වශයෙන්ම නිවහන සිහිපත් කරනු පිණිස මොවුන්ව අපි නිර්මලව තෝරා ගත්තෙමු. 47. නිශ්චය වශයෙන්ම මොවුන් අප වෙත තෝරා ගනු ලැබූ සුවිශේෂී ගැත්තන්ගෙන් වූහ. 48. තවද (මුහම්මද්!) ඉස්මායිල්, අල්යසූර, දුල්කිෆ්ල් ආදීන්වද සිහිපත් කරන්න. මොවුන් සියල්ලෝම යහපත් ගැත්තන්ගෙන් වූහ.

49. මෙය උපදෙස් වේ. නිශ්චය වශයෙන්ම බියබැතියන්ට සුන්දර රැඳුම්පළ ඇත. 50. 'අද්න්' නම් ස්වර්ගයේ ද්වාරයන් ඔවුන් වෙනුවෙන් විවෘත කර තිබෙනු ඇත. 51. එහි ඔවුහු (ඇඳන්වල) ඇලවූවන් ලෙසින් එහි බොහෝ පළතුරු වර්ග හා පානයන් ඉල්ලමින් (කමින් බොමින් ප්‍රීතියෙන්) සිටින්නෝය. 52. ඔවුන් සමග දසුන පහත කළ එක සමාන වයසැති දිගැසි අහිරූපිකාවන්ද සිටිනු ඇත. 53. 'ප්‍රශ්න අසනු ලබන දිනයට යැයි ඔබට පොරොණු වන ලද්දේ මෙයයි' (යැයි ඔවුන්ට පවසනු ලැබේ) 54. නිශ්චය වශයෙන්ම මේවා අපගේ දායාද වේ. එයට නිමක් නැත.

55. මෙය (විශ්වාස කළවුන්ටය) එනමුදු දුෂ්ටයන්ට ඉතා තරක රැඳුම්පළ ඇත්තේය. 56. (එයයි) ජහන්නම් (නම් නිරය) ඔවුන් එයට ඇතුල් වනු ඇත. එය රැඳුම්පළවලින් ඉතාම තරකය. 57. මෙය (ප්‍රතිකේෂ්ප කළවුන්ටය) එහෙයින් ඔවුන් එය රස විඳ බලත්වා. (එහි ඇත්තේ) නටන ජලය හා ඔප්ස්ය. 58. තවද මෙවැනි බොහෝ දේ ඇත. 59. (නිරයට නියමවූවන්ගේ

ප්‍රධානීන් අමතා) 'මෙය ඔබ සමග (නිරයට) ඇතුල්වන සේනාව වේ. මොවුන්ට එහි කිසිදු පිළිගැනීමක් තිබෙන්නේ නැත. ඔවුන් නිරයේ දූවෙනු ඇත' (යැයි ඔවුන්ට පවසනු ලැබේ) 60. එයට (ඔවුන් 'එසේ නොව (මෙය) ඔබටද වේ. ඔබටද පිළිගැනීමක් නැත. අපව මෙයට පෙරටු කළේ ඔබය. (අපට ලැබී ඇති) රැදුම්පළ නරකය. 61. (තවද ප්‍රධානීන්ව පිළිපැදියවුන්) 'ඔ අපගේ රබ්! කවුරුන් අපට මෙය පෙරටු කළෝද ඔහුට නිරයේ වේදනාව දෙගුණ කරනු මැන' යැයි පවසනු ඇත. 62. තවද ඔවුන් 'අපට කුමක් වීද? දුෂ්ටයන්ගෙන් වූවන් යැයි අප සිතා සිටියවුන්ව අපි (නිරයේ) නොදකින්නෙමු (ඒ ඇයි?) 63. 'අපි ඔවුන්ට නිකරුණේ සරදම් කරමින් සිටියෙමුද? නැත්නම් (ඔවුන්ව දකිය නොහැකිසේ) අපගේ දසුන දුබල වී ඇත්තේද? 64. නිශ්චය වශයෙන්ම මෙයයි සත්‍යය. නිරයේ වැසියන් (මෙලෙසින්) එකිනෙකා සමග තර්ක කරනු ඇත.

65. (මුහම්මද්!) 'මා අවවාද කරන්නෙක් පමණි. තවද ඒකීයයාද යටපත් කර පාලනය කරන්නාද වන අල්ලාහ් හැර අන් දෙවියෙක් නැත' යැයි ඔබ පවසන්න. 66. (තවද) 'අහසටද පොළොවටද මෙදෙක අතර තිබෙන දෙයටද ඔහු රබ්ව සිටින්නේය. ඔහු අභිබවන්නාය. සමාවන්නාය. 67. (තවද මුහම්මද්! මා ඔබට දන්වන) මෙය දැවැන්ත පණිවිඩයකි' යැයි ඔබ පවසන්න. 68. '(එනමුදු) ඔබ එය ප්‍රතිකේෂ්ප කරන්නෙක්ව සිටින්නෙහිය' 69. (මිනිසා මැවීම පිළිබඳ මලාඉකාවරුන් නම්) උසස් පිරිසක් තර්ක කිරීම පිළිබඳ මම කිසිවක් නොදනිමි' 70. 'නිශ්චය වශයෙන්ම මා ප්‍රසිද්ධියේ අවවාද කරන්නෙකු මිස (අන් කිසිවෙක්) නොවේ' (යැයිද ඔබ පවසන්න)

71. 'මම මැටි පසෙන් මිනිසා මවන්නට යමි' යැයි ඔබගේ රබ් පැවසූ සමයෙහි 72. 'මා ඔහුව සකසා මාගේ ජීවයෙන් ඔහු තුලට

පිහි විට ඔහුට ඔබ සිරස පහත් කර (ආචාර කර)න්න' (යැයි අප කී...)

73. (... සමයෙහි) මලාඉකාවරුන් සියල්ලෝම සිරස පහත් කළහ.

74. ඉබ්ලිස් හැර. ඔහු උඩඟු වූවෙකු ව ප්‍රතිකේෂප කරන්නන්ගෙන් කෙනෙකු විය. 75. 'එම්බා ඉබ්ලිස්! මාගේ අත්වලින් මවන

ලද්දාට සිරස පහත් කිරීමෙන් නුඹව වැළැක්වූයේ කුමක්ද? නුඹ (මා විෂයයෙහි) අහංකාර වන්නේද? නැත්නම් නුඹ උසස්වූවන්ගෙන් කෙනෙකු වූයේද? යැයි (අල්ලාහ්) පැවසුවේය.

76. (එයට පිළිතුරු දෙමින් ඉබ්ලිස්) 'මා ඔහුට වඩා උසස්ය. මාව ගින්නෙන් ඔබ මවා ඇති නමුත් ඔහුව මැටි පසෙන් ඔබ මැවූවේය' යැයි පැවසුවේය. 77. (එවිට) අල්ලාහ් 'නුඹ මෙයින්

පිට වනු. මන්ද යත් නුඹ පළවා හරිනු ලැබුවෙක් වූයේය' යැයි පැවසුවේය. 78. 'තවද අවසාන විනිශ්චය දිනය තෙක් නුඹ මත මාගේ ශාපය තිබෙනු ඇත' (යැයිද අල්ලාහ් පැවසුවේය)

79. 'මාගේ රබ්! ඔවුන් මරණයට පත්ව (නැවත) නැගිටින දින තෙක් මට කල් දෙනු මැන' යැයි ඔහු පැවසුවේය. 80. (එයට අල්ලාහ්) 'නිශ්චය වශයෙන්ම නුඹ කල් දෙනු ලැබුවන්ගෙන්

කෙනෙකුය' යැයි පැවසුවේය. 81. 'නියමිත කාලයක් තෙක් (නුඹට කල් ඇත ' යැයි පැවසුවේය) 82. එවිට 'ඔබගේ ගරුත්වය මත දිවුරා මම ඔවුන් සියල්ලන්වම නොමග යවමි' යැයි ඔහු පැවසුවේය.

83. 'ඔබගේ නිර්මල ගැත්තන් හැර' 84. (එයට අල්ලාහ්) 'එය සත්‍යයි. මා පවසන්නේ සත්‍යමය' යැයි පැවසුවේය. 85. '(එමෙන්ම) නුඹෙන්ද ඔවුන්ගෙන් නුඹව පිළිපැදියවූන්ගෙන්ද මම නිරය පුරවමි' (යැයිද අල්ලාහ් පැවසුවේය)

86. (මුහම්මද්!) '(මේ කුර්ආනය සඳහා) කිසිදු කුලියක් ඔබගෙන් මම නොඉල්ලමි. තවද (අකුරු නූගත්) මම (මෙවැන්නක්) ගොතන්නන්ගෙන් කෙනෙකුද නොවෙමි. 87. 'මෙය ලොවට

උපදෙසක් මිස (අන් කිසිවක්) නොවේ. 88. 'නිශ්චය වශයෙන්ම

මද(කල)කට පසු ඔබ මෙහි සත්‍යය දැන ගනු ඇත (යැයි පවසන්න).

39. අස්‍ර සුමර් - සමූහයන් (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අභිබවන්නාද දොණාන්විතයාද වන අල්ලාන්වෙතින් මෙම පුස්තකය පහළ කර ඇත. 2. (මුහම්මද්!) නිශ්චය වශයෙන්ම අප ඔබට සත්‍යය මගින් මෙම පුස්තකය පහළ කර ඇත්තෙමු. එහෙයින් ධර්මයට නිර්මලවූවෙකු ලෙසින් අල්ලාන්ට නමදින්න. 3. දැන ගන්න! නිර්මල යහකියා සියල්ල හිමි අල්ලාන්ටය. තවද ඔහු හැර (අන් මිනිසුන්ව) තමන්ගේ රැකවලුන් ලෙසින් ගත්තවුන් 'ඔවුන් අපව අල්ලාන් සමීපයට ගෙන යනු ඇත යන හේතුව නිසාම මිස අපි ඔවුන්ට නොනමදිමු' යැයි පවසන්නෝය. ඔවුහු කුමක් විෂයයෙහි මතභේද ඇතිකරමින් සිටියෝද එය පිළිබඳ නිශ්චය වශයෙන්ම අල්ලාන් ඔවුන් අතර විනිශ්චය කරනු ඇත. ප්‍රතිකෂේප කරමින් සිටින මුසාවාදියාට අල්ලාන් සාප්‍ර මග පෙන්වන්නේ නැත.

4. අල්ලාන් (තමා වෙනුවෙන්) දරුවෙකු ගන්නට සිතුවේ නම් ඔහු මවා ඇත්තවුන්ගෙන් තමාට කැමති කෙනෙකුව තෝරා ගන්නට තිබුනි. (නමුත් මෙවැනි දේවලින්) ඔහු සුවිශුද්ධය. යටපත් කර පාලනය කර ඒකීයයා වන අල්ලාන් ඔහුය. 5. අහස් හා පොළොව ඔහු සත්‍යය මගින් මවා ඇත්තේය. ඔහු දහවල මත රාත්‍රිය වසන්නට සලස්වන්නේය. රාත්‍රිය මත දහවල වසන්නට සලස්වන්නේය. (තවද) සූර්යයා හා චන්‍ද්‍ර තම වසඟයට ගත්තේය.

මේ සියල්ල නිශ්චිත කාල සීමා අනුව සිදු වන්නේය. (මිනිසුනි) දැන ගන්න! ඔහු අභිබවන්නාය. සමාවන්නාය. 6. ඔහු ඔබව එකම මිනිසෙකුගෙන් සිට මැවූවේය. පසුව ඔහුගෙන් ඔහුගේ බිරිය බිහි කළේය. ඔහු ඔබ වෙනුවෙන් සිවුපාවුන්ගෙන් (වර්ග) අටක් යුගල් ලෙසින් මැවූවේය. (තවද) ඔබගේ මව්වරුන්ගේ උදරවල එකින් පසු එකක් වන අන්ධකාර තුනක් තුල තබා ඔබව මවන්නේය. ඔහුය අල්ලාහ් වන පාලන බලය හිමි ඔබගේ රබ්. ඔහු හැර (අන්) දෙවියෙක් නැත. එහෙයින් ඔහු වෙතින් ඔබ කෙසේ (අන් අතකට) හරවනු ලබන්නෙහුද?

7. (ඔහුව) ඔබ ප්‍රතිකේෂ්ප කළද (ඔහුට කිසිදු හානියක් නැත) නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබ කෙරෙන් අධීනය. එසේ වුවද සිය ගැත්තන්ගේ ප්‍රතිකේෂ්පයෙන් ඔහු සැහීමට පත් වන්නේ නැත. ඔබ තුනි පුදන්නේ නම් ඔහු සැහීමට පත් වන්නේය. තවද (පාපයේ) බර උසුලන්නා අන් කෙනෙකුගේ බර උසුලන්නේ නැත. පසුව ඔබ ආපසු යාම ඔබගේ රබ් වෙතමය. ඔබ කරමින් සිටි දෙය ගැන එවිට ඔහු ඔබට දන්වන්නේය. නිශ්චය වශයෙන්ම ඔහු සිත්වල තිබෙන දෙය (පවා) දන්නාය.

8. මිනිසාව යම් ගැහැටක් ස්පර්ශ කළේ නම් ඔහු සිය රබ් වෙත හැරී ඔහුව අමතන්නේය. පසුව (ඔහු) තමන් වෙතින් දායාදයක් දුන් විට පෙර ඔහු කුමක් සඳහා ඔහුව ඇමතුවේද එය ඔහු අමතක කර දමන්නේය. තවද අල්ලාහ්ට ඔහු හවුල් කරුවන්ද ඇතිකර (මිනිසුන්ව) අල්ලාහ්ගේ මාර්ගයෙන් ඉවත් කරන්නේය. (මුහම්මද්! ඔවුන්ට පවසනු) 'නුඹගේ ප්‍රතිකේෂ්පය මගින් මද කලක් සැප විඳිනු. නිශ්චය වශයෙන්ම නුඹ නිරයේ වැසියන්ගෙන් කෙනෙක්මය' යැයි (ඔහුට) ඔබ පවසන්න.

9. කවුරුන් අවසාන (දිනය) ගැන බියවී සිය රබ්ගේ දයාව පතා රාත්‍රි කාලවල සිරස පහන් කරන්නෙකු ලෙසින්ද සිට

ගත්තෙකු ලෙසින්ද නමදින්නේද ඔහු (ප්‍රතිකේෂ්ප කරන්නෙකු) මෙන් වේද? (මුහම්මද්!) 'දන්නන් හා නොදන්නන් සම වෙත්ද? නිශ්චය වශයෙන්ම උපදෙස් ලබන්නන් නැණවතුන්මය' යැයි ඔබ පවසන්න.

10. (මුහම්මද්! පවසන්න) 'විශ්වාස කළ මාගේ ගැත්තනි! ඔබගේ රබ්ට බියබැතිවන්න. මෙලොවෙහි යහපත කළවුන්ට යහපත ඇත. තවද අල්ලාහ්ගේ පොළොව විශාලය. ඉවසන්නන් තම කුලිය ගනන් නොකර දෙනු ලබනු ඇත.

11. (මුහම්මද්!) 'ධර්මය නිර්මල ලෙසින් කර අල්ලාහ් මා නැමදිය යුතු යැයි මම අණ කරනු ලැබ ඇත්තෙමි' යැයි ඔබ පවසන්න. 12. 'තවද මුස්ලිම්වරුන්ගෙන් පළමුවැන්නෙක් වන මෙන්ද අපි අණ කරනු ලැබ ඇත්තෙමු. 13. (තවද මුහම්මද්!) 'මාගේ රබ්ට මා පිටුපාත්තේ නම් දැවැන්ත දිනයක හිංසනය ගැන මම නිශ්චය වශයෙන්ම බිය වෙමි' යැයිද ඔබ පවසන්න. 14. (තවද මුහම්මද්!) 'මම ධර්මයෙහි නිර්මලව අල්ලාහ්වම නමදිමි' යැයි ඔබ පවසන්න. 15. 'එනමුදු ඔබ ඔහු හැර ඔබ කැමති දෙයට නමදින්න' යැයි ඔබ පවසන්න. තමන්ටද තමන් නිවැසියන්ටද කියාමක් දිනයෙහි අලාහ ඇති කර ගත්තවුන් මහා අලාහ ඇති කර ගත්තන්ය. එයයි පැහැදිලිම අලාහ යැයිද දැනගන්න. 16. (නීන්දු දිනයෙහි) මොවුන්ට ඉහළින් ගින්නෙන් වූ තැටිද මොවුන්ට පහළින් (එවැනිම වූ) තැටිද තිබෙනු ඇත. මෙලෙසින් එය මගින් අල්ලාහ් සිය ගැත්තන්ට බිය ඇති (කීර්ම මගින් අවවාද) කරන්නේය. මාගේ ගැත්තනි! මට බියබැති වන්න.

17. කවුරුහු ෂයිතානුන් නැමදීමෙන් වැළකී එයින් ඉවත් වී සම්පූර්ණයෙන්ම අල්ලාහ්ටම යොමු වන්නෝද සුබාරංචි ඔවුන්ටමය. එහෙයින් (ඕ මුහම්මද්!) මාගේ (යහපත්) ගැත්තන්ට

සුඛාරංචි පවසන්න. 18. ඔවුන් කෙබන්දන්ද යත් කීමට සවන් දී එහි සුන්දර දෙය පිළිපදින්නෝය. අල්ලාන් සෘජු මගෙහි ගමන් කරවන්නේ මෙවැන්නන්වය. නුවණැත්තන් මොවුන්ය.

19. කවුරුන් මත හිංසනයේ ප්‍රකාශය සත්‍ය වූයේද (එනිසා) ගින්නේ සිටින ඔහුව ඔබට බේරා ගත හැකිද? 20. එනමුදු කවුරුන් සිය රබ්ට බියබැතිවන්නෝද ඔවුන්ට එයට පහළින් ගංගා ගලා බසින මන්දිර ඇත. මෙයයි අල්ලාන්ගේ ප්‍රතිඥාව. අල්ලාන් සිය ප්‍රතිඥාව කඩ නොකරන්නේය.

21. (මුහම්මද්!) ඔබ නොබැලූවේද? (එනම්) අල්ලාන් අහසේ සිට ජලය පහළ කර එය පොළොවේ උල්පත්වල දුවවන්නේය. පසුව එමගින් විවිධ වර්ණ ඇති බෝග පිට කරන්නේය. එයිනික්බිති එය වියැළී කහපැහැ ගැන්වෙනු ඔබ බලන්නෙහිය. පසුව එය (ඔහු) වියළි පරඬැල් බවට පත් කර දමන්නේය. නිශ්චය වශයෙන්ම මෙහි නුවණැතියන්ට කල්පනා කර බලන්නට දෙයක් තිබේ. 22. අල්ලාන් කවුරුන්ගේ සිත ඉස්ලාමය සඳහා පුළුල් කරන්නේද ඔහු සිය රබ්ගේ ආලෝකයේ සිටින්නේය. (එමෙන්ම) අල්ලාන් මෙතෙහි කිරීමෙන් මනස ඉවත් කිරීම නිසා කවුරුන්ගේ හදවත් දැඩි වී ඇත්තේද ඔවුන්ට විනාශයමය. මෙවැන්නෝ ප්‍රකට නොමගකම සිටිති.

23. අල්ලාන් ඉතා සුන්දර පුවත් පුස්තකයක් ලෙසින් පහළ කළේය. (මෙහි වැකි) එකට එකක් ගැලපෙන ලෙසින්ද නැවත නැවත පවසනු ලබන්නන් ලෙසින්ද තිබේ. කවුරුන් තමන්ගේ රබ්ට බියබැති වන්නේද ඔවුන්ගේ සම (මෙම වැකි සවන් වැකෙන විට) කිලිපොලා යන්නේය. පසුව ඔවුන්ගේ සමද හදවත්ද අල්ලාන්ගේ ධ්‍යානයෙන් ලිහිල් වන්නේය. මෙයයි අල්ලාන්ගේ සෘජු මාර්ගය. මෙමගින් ඔහු සිතුවන්ව සෘජු මාර්ග

යේ ගමන් කරවන්නේය. එනමුදු කවුරුන්ව අල්ලාහ් නොමග යවන්නේද ඔහුව සෘජු මග ගමන් කරවන්නෙකු නැත.

24. කවුරුන් කියාමත් දිනයෙහි හිංසනය සිය මුහුණ මගින් හෝ නවතා ගන්නට තැත් කරන්නේද ඔහු (ස්වර්ගයේ වැසියෙකුට සම වේද?) තවද අපරාධකරුවන්ට 'ඔබ උපයා ගත් දෙය රස විඳින්න' යැයි පවසනු ලැබේ. 25. (මෙලෙසින්ම) ඔවුන්ට පෙර විසුටුවෝ (අපගේ වැකි) අසත්‍ය කරන්නට තැත් කළෝය. එහෙයින් ඔවුන් නොදන්නා දිශාවකින් ඔවුන්ට හිංසනය පැමිණියේය. 26. මෙලෙසින් ඔවුන්ට මෙලොවෙහි නින්දාව අත් විඳීමට අල්ලාහ් සැලැස්වූයේය. (ඔවුන්ට ඇති) එලොව හිංසනය වඩාත් කටුකය. මෙය ඔවුන් දන්නේ නම් (කෙතරම් යහපත්ද?)

27. තවද මෙම කුර්ආනයෙහි මිනිසුන් වෙනුවෙන් ඔවුන් සිතා බලනු පිණිස සෑම ආකාරයකම නිදසුන් අපි ගෙනහැර දක්වා ඇත්තෙමු. 28. ඔවුන් බියබැතියන් වනු පිණිස කිසිදු ඇදයක් නැති මෙම කුර්ආනය අපි අරාබි බසින් පහළ කර ඇත්තෙමු. 29. අල්ලාහ් (තවත්) නිදසුනක් පවසන්නේය. එකෙක් සමග අනෙකා මතහේද ඇති කරමින් සිටින හාම්පුකුන් කිහිප දෙනෙකුට (සේවය කරන) මිනිසෙක්ද එකම එක මිනිසෙකුට (සේවය කරන තවත්) මිනිසෙක්ද සිටියෝය. මෙදෙදෙනා සම වන්නෝද? සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. එනමුදු ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මෙය නොදනිති. 30. නිශ්චය වශයෙන්ම ඔබ මරණයට පත්වන්නෙකි. ඔවුන්ද මරණයට වන්නන්ය. 31. පසුව කියාමත් දිනයෙහි ඔබගේ රබ් වෙත (ගෙනෙනු ලැබ) ඔබ තර්ක කරන්නෙහුය.

32. එහෙයින් අල්ලාහ් මත අසත්‍යය පවසා තමා වෙත සත්‍යය පැමිණි විට එය අසත්‍යය කරන්නාට වඩා ලොකු

අපරාධකරුවා කවුරුන්ද? (එවැනි) ප්‍රතිකේෂ ප කරන්නන් රු දෙන ස්ථානය නිරය නොවේද? 33. එමෙන්ම සත්‍යය ගෙන ආ අය සහ එම සත්‍යය පිළිගන්නන්ය බියබැතියන්. 34. ඔවුන්ට ඔවුන් පතන දේ සියල්ල ඔවුන්ගේ රබ් වෙත තිබේ. යහපත කරමින් සිටියවුන්ගේ කුලිය මෙයයි. 35. ඔවුන් කරමින් සිටි දෙයින් ඉතාම නරක දේ ඔවුන් වෙතින් අල්ලාහ් ඉවත් කර ඔවුන්ගේ කුලිය ඔවුන් කරමින් සිටි දෙයට වඩා සුන්දර දෙයින් ඔහු දෙනු ඇත.

36. අල්ලාහ්ම ඔහුගේ ගැත්තාට ප්‍රමාණවත් නොවේද? තවද ඔහු නොවන්න(ාවූ අත් අසත්‍ය දෙව්වරුන් මගින් ඔවුහු ඔබව බිය ගන්වන්නෝය. තවද කවුරුන්ව අල්ලාහ් නොමගෙ හි අත් හැර දමන්නේද ඔහුට සෘජු මග පෙන්වන්නෙකු නැත. 37. එමෙන්ම කවුරුන්ව අල්ලාහ් සෘජු මගෙහි ගමන් කරවන්නේද ඔහුව නොමග යවන්නෙකුද නැත. අල්ලාහ් අභිබවන්නා හා පලිගන්නා නොවන්නේද?

38. (මුහම්මද්!) 'අහස හා පොළොව මැවූවා කවුරුන්ද?' යැයි ඔබ ඔවුන්ගෙන් ඇසුවහොත් 'අල්ලාහ්මය' යැයි ඔවුන් නිශ්චය වශයෙන්ම පවසනු ඇත. 'අල්ලාහ් මා හට යම් ගැහැටක් සිතුවහොත් ඔබ අමතන අල්ලාහ් නොවන දේ(වයන්)ට එම ගැහැට ඉවත් කළ හැකිද? නැත්නම් ඔහු මට දයාව දක්වන්නට සිතුවහොත් (එම) දයාව වළක්වන්නට එම දේවලට හැකිද යන කරුණ ඔබ (විමසා) බැලුවෙහිද?' යැයි ඔබ පවසන්න. තවද '(එහෙයින්) අල්ලාහ්ම මට ප්‍රමාණවත්ය. ස්ථීරව විශ්වාස කරන්නන් සියල්ලෝම ස්ථීරව විශ්වාස කළ යුත්තේ ඔහුවය' යැයිද ඔබ පවසන්න. 39. (මුහම්මද්!) 'මාගේ සමූහයෙනි! ඔබගේ තත්ත්වයට ඔබින ආකාරයෙන් ඔබ (කටයුතු) කරමින් සිටින්න. නිශ්චය වශයෙන්ම මමද (මාගේ තත්ත්වයට ඔබින ආකාරයෙන්

කටයුතු) කරන්නෙක්මි. එහෙයින් ඔබ ඉක්මනින් (සත්‍යය) දැන ගනු ඇත' යැයිද පවසන්න. 40. 'නින්දා සහගත හිංසනය එන්නේ කවුරුන්ටද හා නිරන්තර හිංසනය පහළ වන්නේ කවුරුන්ටද යන කරුණ' (ඔබ ඉක්මනින් දැන ගනු ඇත) 41. නිශ්චය වශයෙන්ම අපි මිනිසුන් වෙනුවෙන් සත්‍යය මගින් මෙම ප්‍රස්තකය ඔබ මත පහළ කළෙමු. එහෙයින් කවුරුන් (මෙම) සෘජු මාර්ගය පිළිපදින්නේද එය (ප්‍රයෝජන වන්නේ) ඔහුටමය. කවුරුන් නොමග යන්නේද ඔහු තමන්ටම හානියක් ඇති කරමින් නොමග යන්නේය. එමෙන්ම (මුහම්මද්!) ඔබ ඔවුන්ගේ භාරකරුවෙක් නොවේ.

42. ජීවින් මරණයට පත් වන විටද මරණයට පත් නොවන්නන්ව ඔවුන්ගේ නින්දෙහිද (ඔවුන්ගේ ජීවය) අල්ලාහ් අත්පත් කර පසුව කුමක් මත මරණය නියම කළේද එය නවතා ගන්නේය. ඉතිරිය නිශ්චිත කාල සීමාවක් සඳහා (ආපසු) යවන්නේය. කල්පනා කර බලන්නන්ට නිශ්චය වශයෙන්ම මෙහි සාධක ඇත.

43. ඔවුන් අල්ලාහ් නොවන දේ (තමන්ට) පෙනී සිටින්නන් ලෙසින් ගත්තෝද? (මුහම්මද්!) 'ඔවුන් කිසිදු බලයක් හෝ නුවණක් නැත්තවුන්ව සිටින විටද?' යැයි ඔබ පවසන්න. 44. පෙනීසිටිම් සියල්ල අල්ලාහ්ට හිමිය. අහස්හි හා පොලොවෙහි පාලනයද ඔහුටම හිමිය. පසුව ඔහු වෙතම ඔබ ආපසු ගෙනෙනු ලබන්නෝය. 45. තවද අල්ලාහ්(ගේ නාමය) පමණක් ඒකීයයා ලෙසින් පවසනු ලැබුවහොත් විශ්වාස නොකළවුන්ගේ හදවත් හැකිලී යන්නේය. එමෙන්ම ඔහු හැර අනෙකුත් අයගේ නම් පවසනු ලැබුවහොත් සැනින් ඔවුහු ප්‍රීතියට පත්වෙති. 46. 'අල්ලාහ්! අහස් හා පොලොවේ මැවුම්කරුවාණෙනි! වසන් වී ඇති දෙයද නිරාවරණය වී ඇති දෙයද දන්නානෙනි! ඔබගේ

ගැත්තන් පටහැනි වෙමින් සිටින කරුණෙහි තීන්ත දෙන්නේ
 ඔබමය' යැයි (මුහම්මද්!) ඔබ පවසන්න. 47. තවද අපරාධ කරන්නන්ට
 පොළොවෙහි ඇති සියල්ලද එයත් සමග එය වැන්නක් තිබුනද
 නිශ්චය වශයෙන්ම කියාමත් දිනයේ කටුක හිංසනයට හිලවී
 වශයෙන් ඒවා දෙනු ඇත. තවද ඔවුන් (කිසිසේත්) සිතා
 නොසිටි (බිහිසුණු) දේ අල්ලාහ් වෙතින් ඔවුන්ට පිට වනු ඇත.
 48. තවද ඔවුන් ඉපැයූ නපුර (එදින) ඔවුන්ට පිට වනු ඇත.
 තවද කුමකින් ඔවුහු (ලොව) සරදම් කරමින් සිටියේද එයද
 ඔවුන් වටලා ගනු ඇත.

49. මිනිසාට යම් ගැහැටක් ස්පර්ශ කරයි නම් ඔහු අපවම
 (බැගැපත්ව) අමතන්නේය. පසුව අපි වෙතින් ඔහුට දායාදයක්
 දුන්නෙමු නම් ඔහු 'මෙය මට ලැබුනේ මාගේ නුවණ නිසාවෙනි'
 යැයි පවසන්නේය. එසේ නැත. එය (දෙනු ලබන දේ පරීක්ෂණ
 වේ) එනමුදු ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මෙය දැන ගන්නේ
 නැත. 50. මොවුන්ට පෙර සිටියවුනුත් මෙසේම පවසමින්
 සිටියෝය. එනමුදු ඔවුන් ඉපැයූ කිසිවක් ඔවුන්ට ප්‍රයෝජනවත්
 නොවීය. 51. එහෙයින් ඔවුන් ඉපැයූ දෙයෙහි නපුර ඔවුන් වෙත
 ළඟා වූයේය. තවද මොවුන්ගෙන් කවුරුත් අපරාධ කරන්නෝද
 ඔවුන් කරා ඔවුන් ඉපැයූ දෙයෙහි නපුර කඩිනමින් ළඟා වනු
 ඇත. තවද ඔවුන්ට (අල්ලාහ්ව) පරාජය කළ නොහැකිය.
 52. නිශ්චය වශයෙන්ම අල්ලාහ් තමා සිතන්නන්ට ජීවිතයට
 අවශ්‍ය දේ පුළුල් කරන්නේය (එමෙන්ම තවත් ඇතැමුන්
 විෂයයෙහි) හකුලා ගන්නේය යන්න ඔවුහු නොදන්නෝද?
 විශ්වාස කරන සමූහයාට නිශ්චය වශයෙන්ම මෙහි සාධක ඇත.
 53. (මුහම්මද්!) 'මාගේ ගැත්තනි! (ඔබ අතුරින්) කවුරුත් හෝ
 සීමාව ඉක්මවා තමන්ටම හානි ඇති කර ගත්තද අල්ලාහ්ගේ
 දයාවෙහි විශ්වාසය සුන් කර නොගන්න. නිශ්චය වශයෙන්ම

අල්ලාහ් සියළු පාපයන් සමා කරන්නේය. නිශ්චය වශයෙන්ම ඔහු සමාවන්තය පරම දයාබරයාය. 54. එහෙයින් (මිනිසුනි!) ඔබට හිංසනය පැමිණෙන්නට ප්‍රථම ඔබගේ රබ් වෙත හැරී ඔහුටම මුළුමනින්ම ඔබ අවනත වන්න. (මන්ද යත් හිංසනය පැමිණි පසු) ඔබ උදව් කරනු නොලබන්නෙහුය.

55. ඔබ නොදන්නා ආකාරයට සිටිසැටියේ ඔබ වෙත හිංසනය පැමිණෙන්නට ප්‍රථම ඔබගේ රබ් වෙතින් ඔබට දායාද කරන ලද අලංකාර දෙය අනුගමනය කරන්න. 56. '(අහෝ) අල්ලාහ්ට මා කළ යුතු වගකීම්වල අඩුවක් කිරීම නිසා ඇති වුණු විනාශයක මහත! සරදම් කරන්නන්ගෙන් කෙනෙකු මමද සිටියෙමි නොවේද?' යැයි නොපවසනු පිණිසද 57. නැත්නම් 'අල්ලාහ් මා හට සෘජු මාර්ගය ගැන දන්වා සිටියහොත් මමද බියබැතියන්ගෙන් කෙනෙකු වන්නෙමි නොවේද?' යැයි නොපවසනු පිණිසද 58. (එසේත්) නැත්නම් හිංසනය දුටු විට '(ලොවට) මා නැවත යන්නට මගක් ඇත්නම් යහපත කරන්නන්ගෙන් මමද කෙනෙකු වෙමි' යැයි නොපවසනු පිණිසද (ලොවෙහි සත්‍යය අනුගමනය කරන්න) 59. නිශ්චය වශයෙන්ම මාගේ වැකි ඔබ වෙත පැමිණියේය. එනමුදු ඔබ එය අසත්‍ය කර අහංකාර වූයේය. ප්‍රතිකෂේකරන්නන්ගෙන්ද කෙනෙකු වූයේය. 60. තවද (මුහම්මද්!) අල්ලාහ් මත අසත්‍යය පැවසුවන්ගේ මුහුණු කියාමත් දිනයෙහි අඳුරු වී තිබෙනු ඔබ දකිනු ඇත. අහංකාර වෙමින් සිටි මොවුන්ගේ රැඳුම්පළ නිරය නොවේද? 61. කවුරුත් බියබැති වන්නේද ඔහුට අල්ලාහ් ජයග්‍රහණය මගින් විමුක්තිය දෙන්නේය. (එයින් පසු) ඔවුන්ට (කිසිදු) ගැහැටක් ස්පර්ශ නොකරයි. ඔවුහු දුක් නොවන්නෝය.

62. සියලුම දේ මවන්නා අල්ලාහ්ය. තවද සියල්ලෙහි භාරකරුවාද ඔහුමය. 63. අහසෙහි හා පොලොවෙහි

යතුරු ඔහු වෙනම තිබේ. එහෙයින් කවුරු අල්ලාහ්ගේ වැකි ප්‍රතිකේෂ් කරන්නෝද ඔවුන් අලාහ ලැබුවන්ය.

64. (මුහම්මද්!) 'එම්බා අනුවණයිනි! මා අල්ලාහ් නොවන දෙය නැමදිය යුතුය යැයි ඔබ මට අණ කරන්නෙහිද?' යැයි පවසන්න.

65. තවද ඔබටද ඔබට පෙර විසුවන්ටද 'වහී' මගින් දන්වනු ලැබුවේ 'ඔබ (අල්ලාහ්ට) හවුල් ඇති කළේ නම් ඔබගේ කුසල් සියල්ල විනාශ වී ඔබ අලාහ ලැබුවන් බවට පත්වන්නෝය' යනුවෙන්මය. 66. එහෙයින් ඔබ අල්ලාහ්වම නමදින්න. තවද ඔහුට තුනි පුදන්නන්ගෙන් කෙනෙකුද වන්න.

67. අල්ලාහ්ගේ ගරුත්වයට ඔබින ආකාරයෙන් ඔහුට ඔවුහු ගරු නොකළෝය. තවද කියාමත් දිනයෙහි මෙම පොලොව ඔහුගේ (එක්) අත් මීටෙකද අහස ඔතනු ලදුව ඔහුගේ දකුණතේද තිබෙනු ඇත. ඔවුන් සම කරන දෙයින් ඔහු සුවිශුද්ධය.

68. 'සූර්' (නළාව) පිඹිනු ලැබුවහොත් අල්ලාහ් සිතුවන් හැර අහසෙහි සිටින්නන්ද පොළොවෙහි සිටින්නන්ද එසැනින් සිහිසුන් වනු ඇත. පසවු එ(ම නළාවෙ)හි නැවත පිඹිනු ලැබුවහොත් එසැනින් ඔවුන් නැගිට (දසුන් ඉහළට) යොමු වූවන් ලෙසින් සිට ගනු ඇත.

69. තවද පොලොව තම රබ්ගේ ආලෝකයෙන් ලෙල දෙනු ඇත. ඔවුන්ගේ සටහන් (ඔවුන් ඉදිරියේ) තබනු ලැබේ. තවද වක්තාවරුන්ද සාකෂිද ගෙනෙනු ලැබ ඔවුන් අතර යුක්තිය මගින් විනිශ්චය කරනු ලැබේ. තවද ඔවුහු (මදක් හෝ) අසාධාරණය කරනු නොලබති. 70. සෑම කෙනෙකුම තමා කළ දෙයට හිමිකුලිය පූර්ණ ලෙසින් ලබනු ඇත. තවද ඔහු ඔවුන් කළ දේ ගැන දන්නාය.

71. (එදින) ප්‍රතිකේෂ්ප කළවුන් පිරිස් ලෙසින් නිරය කරා ගෙනෙනු ලබන්නෝය. ඔවුන් එහි පැමිණි විගස එහි ද්වාරයන් විවෘත කරනු ලැබේ. එහි මුරකරුවන් ඔවුන් අමතා 'ඔබගේ

රබ්ගේ වැකි පාරායණය කරන්නන් ලෙසින් මෙම දිනය ඔබ හමු විය යුතුය යැයි ඔබට අවවාද කරන (අල්ලාහ්ගේ) දූතයන් ඔබ අතුරින්ම නොපැමිණියෝද?' යැයි අසනු ඇත. (එයට නිරයට නියමවුවන්) 'එසේය (පැමිණියෝය)' එසේ වුවද ප්‍රතිකෂේප කරන්නන් මත හිංසනය පිළිබඳ ප්‍රතිඥාව සත්‍ය විය' යැයි පවසනු ඇත. 72. 'නිරයේ ද්වාරවලින් ඇතුල් වී එහි නිරන්තරයෙන්ම රැඳී සිටින්නන් වන්න' යැයි (ඔවුන්ට) පවසනු ලැබේ. අහංකාර වෙමින් සිටියවුන්ගේ (මෙම) රැඳුම් පළ ඉතා හරකය.

73. කවුරුන් සිය රබ්ට බියබැතිවූයේද ඔවුහු පිරිස් වශයෙන් ස්වර්ගය කරා ගෙනෙනු ලබන්නෝය. ඔවුන් එහි පැමිණි විට එහි ද්වාර විවෘත කරනු ලැබේ. එහි මුරකරුවන් ඔවුන් අමතා 'ඔබට ශාන්තිය ඇති වේවා! ඔබ (ලොව) විශිෂ්ඨව ක්‍රියා කළෝය. එහෙයින් නිරන්තරයෙන්ම මෙහි රැඳෙන්නන් ලෙසින් ඔබ එහි ප්‍රවේශ වන්න' යැයි ඔවුන්ට පවසනු ඇත. 74. එයට (ස්වර්ගයට නියමවුවන්) 'සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. ඔහු සිය ප්‍රතිඥාව සත්‍ය කර ස්වර්ගයෙහි අප සිතන තැනෙක වසන්නට අපට එය උරුම කර දුන්නේය' යැයි පවසනු ඇත. එහෙයින් යහපත කළවුන්ගේ කුලිය (මෙලෙසින්) යහපත්ම විය. 75. තවද (මුහම්මද්!) මලාඉකාවරුන් තම රබ්ට ප්‍රශංසා කරමින් ඔහු සුවිශුද්ධ කරමින් අර්ෂය වටා සිටිනු ඔබ දකිනු ඇත. එවිට ඔවුන් අතර යුක්තිය මගින් විනිශ්චය කරනු ලැබ 'සියලු ප්‍රශංසා විශ්වයේ රබ් වන අල්ලාහ්ටම' යැයි (සිල්ලන්ම විසින්) පවසනු ලැබේ.

40. මූෂින් - ඇදහිලිවන්තයා (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. හාමිමි

2. මෙම පුස්තකය අභිබවන්නාද දන්නාද වන අල්ලාහ් වෙතින් පහළ කරන ලද්දකි. 3. (ඔහු) පාපය සමාවන්නාද, පසුතැවිලි වී (සමාව යැදි)ම පිළිගන්නාද, දඬුවම් කිරීමෙහි ස්ථිරයාද, දායාද ඇත්තාද වන්නේය. ඔහු හැර දෙවියෙක් නැත. ඔහු වෙතම ආපසු යෑම ඇත.

4. ප්‍රතිකේෂකරන්නන් හැර අන් කිසිවෙක් අල්ලාහ්ගේ වැකි ගැන තර්ක නොකරන්නෝය. එහෙයින් ඔවුන් නගරවල (කෙලිලොලින්) සැරිසැරීම ඔබව මූලා නොකරන්වා.

5. මොවුන්ට පෙරම තුන්ගේ සමූහයද ඔවුන්ට පසුව වන පිරිස්ද (දූතයන්) අසත්‍ය කර ඇත්තාහ. තවද සෑම සමූහයක්ම තමන් වෙත පැමිණි දූතයා ග්‍රහණය කර ගැනීමේ චේතනාවෙන් සත්‍යය නසා දූමිමට අසත්‍යය මගින් තර්ක කළෝය. එහෙත් මම ඔවුන්ව අල්ලා ගතිමි. මාගේ දඬුවම කෙසේ වීද?

6. මෙලෙසින් නිශ්චය වශයෙන්ම ඔබ නිරයේ වැසියන්මය යන ඔබගේ රබ්ගේ ප්‍රකාශය ස්ථිර විය.

7. අර්ෂය උසුලා සිටින්නෝද එය සිසාරා සිටින්නන්ද තම රබ්ගේ ප්‍රශංසාව මගින් ඔහුව සුවිශුද්ධ කරමින් සිටින්නෝය. ඔහු කෙරෙහි විශ්වාසය තැබුවන් විශ්වාස කළ අනෙක් අය වෙනුවෙන් සමාව අයදීමින් සිටින්නෝය. 'අපගේ රබ්! ඔබ දයාවෙන්ද ඥාණයෙන්ද සියලු දේ සිසාරා සිටින්නෙහිය. එහෙයින් සමාව අයැද ඔබගේ මාර්ගය පිළිපදින්නන්ට සමාව දෙනු මැන. තවද ඔවුන්ව නිරයේ හිංසනයෙන් ගලවා ගනු

මැන' (යැයි ඔවුන් කන්නලව් කරන්නෝය) 8. 'අපගේ රබ්! ඔබ ඔවුන්ට පොරොණු වී ඇති නිරන්තර ස්වර්ගයෙහි ඔවුන්වද ඔවුන්ගේ පැරැණිතන්-ගෙන්ද ඔවුන්ගේ බිරියන්ගෙන්ද ඔවුන්ගේ පරපුරෙන්ද යහපත කළවුන්ව ඇතුල්කරනු මැන. නිශ්චය වශයෙන්ම ඔබ අභිබවන්නාය ඥාණාන්විතයාය. 9. 'තවද ඔවුන් නපුරෙන් රැක ගනු මැන. එදින ඔබ කවුරුන්ව නපුරෙන් රැක ගන්නේද ඔවුන්ට නිශ්චය වශයෙන්ම ඔබ දයාව දැක්වූයේය. විශිෂ්ඨතම ජය වනුයේ මෙයයි.

10. 'ඔබ කෙරෙහිම ඔබ කෝප වනවාට වඩා අල්ලාහ්ගේ කෝපය විශාලය. මන්ද යත් ඔබ විශ්වාසය කරා ඇරයුම් කරන ලද විට ඔබ එය ප්‍රතිකේෂ්ප කර දැමීමෙහුය' යැයි ප්‍රතිකේෂ්කරන්නෝ අමතනු ලබති. 11. 'අපගේ රබ්! 'ඔබ දෙවතාවක් අපට මරණයට පත් කළෙහිය. තවද ඔබ දෙවතාවක් අපට ජීවය දුන්නෙහිය. එහෙයින් අපි අපගේ පාපයන් පිළිගත්තෙමු. එහෙයින් (මෙයින් ගැලවී) පිටවීමට කුමක් හෝ මගක් තිබේද?' යැයි (ප්‍රතිකේෂ් කරන්නන්) පවසනු ඇත. 12. 'එයට හේතුව අල්ලාහ් එකෙකි යැයි ඔබ ඇරයුම් කරනු ලැබූ විට එය ඔබ ප්‍රතිකේෂ්ප කළෙහුය (යන්නයි). ඔහුට යමක් සම කරනු ලබන (සෑම විටම) ඔබ එය විශ්වාස කළෙහිය. එහෙයින් මෙම තීරණ ව උදාරයා හා විශාලයාට හිමිය.

13. ඔහු කෙබන්දෙක්ද යත් තම සාධක ඔබට පෙන්වන්නේ ඔහුය. ඔබට අහසේ සිට ආහාරද ඔහු පහළ කරන්නේය. එහෙයින් ඔහු දෙසටම යොමුව සිටින්නෝ හැර (අන් කිසිවෙක්) සත්‍ය අවබෝධය නොලබන්නෝය. 14. එහෙයින් ප්‍රතිකේෂ්කරන්නන් පිළිකුල් කළද ඔබ පරිපූර්ණ ලෙසින් ඔහුටම අවනත වී ධර්මයේ නිර්මල බවෙන් අල්ලාහ් ව පමණක් අමතන්න. 15. තනතුරු උසස් කරන්නා අර්ෂයේ හිමියා (ඔහුය. ඔහුව) හමු වන දින

ගැන (මිනිසුන්ට) අවවාද කරනු පිණිස සිය ගැත්තන්ගෙන් තමා සිතුවත් මත 'වහී' මගින් තම අණ පහළ කරන්නේය.

16. එදින ඔවුන් (සොහොන්වලින්) පිටවී එනු ඇත. ඔවුන්ගේ කිසිදු දෙයක් අල්ලාහ්ට වසන්ව තිබෙනු නොමැත. 'අද දින පාලනය කාහටද?' (යනු එදින අසනු ලැබ පසුව) යටපත් කර පාලනය කරන ඒකීයයා වන අල්ලාහ්ටම හිමිය' (යැයි ප්‍රකාශයට පත් කරනු ලැබේ) 17. එදින සෑම ආත්මයක්ම එය ඉපැයූ දෙය මගින් කුලී දෙනු ලැබේ. එදින කිසිදු අයුක්තියක් නොමැත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ගණන් ඇසීමෙහි ඉතා තීව්‍රයාය.

18. (මුහම්මද්!) සමීපයෙහි එනු ඇති (අවසාන) දිනය ගැන ඔවුන්ට අවවාද කරන්න. හදවත් ශෝකයෙන් ඉතිරි උගුරුදණ්ඩට පැමිණෙන එසමයෙහි අපරාධකරුවන්ට උදව්කරන මිතුරෙකු හෝ නැත්නම් පිළිගනු ලැබෙන කන්නලව්වක් හෝ තිබෙනු නොමැත.

19. ඇස්වල මුලාව හා හදවත් වසන් කරන දෙය ඔහු දන්නේය.

20. තවද අල්ලාහ් සත්‍යය මගින් විනිශ්චය කරන්නාය. තවද ඔහුව හැර ඔවුන් (අන්) කවුරුන්ව ඇමතුවෝද ඔවුන් කිසිවක් ගැන විනිශ්චය නොකරන්නෝය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අසන්නාව හා බලන්නාව සිටින්නේය.

21. මොවුහු පොළොවෙහි සංචාරය කර මොවුන්ට පෙර විසුවන්ගේ අවසානය කෙසේ වී දැයි නොබැලුවෝද? ඔවුහු ශක්තියෙන්ද පොළොවෙහි අත් හැර ගිය සලකුණුවලින්ද මොවුන්ට වඩා බලවතුවන්ම සිටියෝය. එනමුදු ඔවුන්ගේ පාපයන් හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව ග්‍රහණය කර ගත්තේය. අල්ලාහ්ගෙන් ඔවුන්ව බේරා ගන්නා කිසිවක් නැත. 22. එය (මන්ද යත්) නිශ්චය වශයෙන්ම ඔවුන් වෙත පැහැදිලි සාධක සමග දූතයන් පැමිණි නමුත් ඔවුහු ප්‍රතිකේෂ්ප කළෝය (හෙයින්). එහෙයින් අල්ලාහ් ඔවුන්ව ග්‍රහණය කර ගත්තේය.

නිශ්චය වශයෙන්ම (අල්ලාහ්) ශක්තිවන්තයාය දඬුවම් කිරීමෙහි ඉතා දැඩිය.

23. නිශ්චය වශයෙන්ම අපි මුසාට අපගේ සාධක හා පැහැදිලි සලකුණුද දී 24. ෆිර්අවුන් හාමාන් හා කාරූන් වෙත යැව්වෙමු. එනමුදු (ඔවුහු) 'මොහු අසත්‍යවාදයෙකි. හුනියම්කරවෙකි' යැයි පැවසුවෝය. 25. එහෙයින් අප වෙතින් ඔහු සත්‍යය ඔවුන් වෙත ගෙන ආ විට ඔවුන් 'මොහු සමග විශ්වාස කර ඇත්තන්ගේ පිරිමිත්ව මරා දමා ගැහැණුන්ව ජීවත් වන්නට හැර දමන්න' යැයි පැවසුවෝය. තවද විශ්වාස නොකරන්නන්ගේ කුමන්ත්‍රණය නොමගෙහි මිස නැත.

26. තවද 'මුසාව මරා දැමීමට මට ඉඩ දෙන්න. තවද මොහු තම රබ්ව අමතත්වා. නිශ්චය වශයෙන්ම මොහු ඔබගේ ධර්මය මාරු කරනු ඇත. නැත්නම් මෙම භූමියෙහි කලබලය පිට කරනු ඇතැයි මම බිය වෙමි' යැයි ෆිර්අවුන් පැවසුවේය. 27. 'ප්‍රශ්න අසනු දිනය විශ්වාස නොකර අහංකාරවන සියල්ලන්ගෙන් ඉවත් වී මාගේ රබ්ද ඔබගේ රබ්ද වන්නා වෙතින් නිශ්චය වශයෙන්ම මම රැකවරණය පතමි' යැයි මුසා පැවසුවේය.

28. 'මාගේ රබ් අල්ලාහ්' යැයි එක් මිනිසෙකු කීම නිසා ඔහුව ඔබ මරා දමන්නේහිද? තවද ඔහු ඇත්තෙන්ම ඔබගේ රබ් වෙතින් පැහැදිලි සාධක ඔබ වෙත ගෙනැවිත් තිබෙන්නේය. එහෙයින් ඔහු මුසාවාදියෙකුව සිටියි නම් එම මුසාව ඔහුටම (ශාපය) ඇති කරනු ඇත. එනමුදු ඔහු සත්‍යවාදියෙක් නම් ඔහු පොරොණු වන ඇතැම් (හිංසන) ඔබට ඇති වනු ඇත (නොවේද?) නිශ්චය වශයෙන්ම සීමාව ඉක්මවූ මුසාවාදියාව අල්ලාහ් සෘජු මග ගමන් කරවන්නේ නැත' යැයි ෆිර්අවුන්ගේ නිවැසියන් අතර විශ්වාසය සඟවා සිටි එක් විශ්වාසිතයෙකු පැවසුවේය. 29. 'මාගේ සමූහයෙනි! අද පාලනය ඔබට

තිබෙන්නේය. ඔබ පොළොවෙහි අභිබවන්නන්වද සිටින්නෙහුය. එසේ වුවද අල්ලාහ්ගේ දඬුවම අපට පැමිණියහොත් අපට උදව් කරන්නා කවුරුන්ද?’ (යැයිද එම විශ්වාසිතයා පැවසුවේය) එයට ඊර්අවුන් ‘මා (සත්‍ය යැයි) දකින දෙයම ඔබටද මම පෙන්වමි. සෘජු මාර්ගය නොවන කිසිවක් මා ඔබට පෙන්වන්නේද නැත’ යැයි පැවසුවේය.

30. ‘මාගේ සමූහයෙනි! (විනාශයට පත් පෙර විසූ) සමූහයන්ගේ දින මෙන් ඔබ මතද (විනාශකාරී දින) පැමිණේදෝ යැයි මම නිශ්චය වශයෙන්ම බිය වෙමි’ යැයි එම විශ්වාසිතයා (වැඩි දුරටත්) පැවසුවේය. 31. ‘නූන්ගේ සමූහයාටද තවද ආද් හා සමුද්ගේ සමූහයාටද ඔවුන්ට පසුව සිටියවුන්ටද ඇති වූ තත්ත්වය වැන්නක් (ඔබටත් ඇති වේ දෝ යැයි මම බිය වෙමි. එනමුදු අල්ලාහ් සිය ගැත්තන්ට අයුක්තිය කරන්නේ නැත’ (යැයිද) 32. ‘මගේ සමූහයෙනි! ඔබ විෂයයෙහි අමතනු ලබන (විනිශ්චය) දිනය ගැනද මම බිය වෙමි’ (යැයිද) 33. ‘අල්ලාහ් හැර ඔබව බේරන්නන් කවුරුන්වත් නොමැති ඔබ පසුබසින දිනය (එම දිනයයි) තවද කවුරුන්ව අල්ලාහ් නොමග අත් හැර දමන්නේද ඔහුට සෘජු මග පෙන්වන්නෙක් නැත’ (යැයිද)

34. තවද පෙර කලෙක පැහැදිලි සාධක සමග යුසුෆ් ඔබ වෙත පැමිණියේය. එනමුදු ඔහු මරණයට පත් වන තෙක් ඔහු ගෙනා දෙය ගැන ඔබ සැකයෙන්ම සිටියෙහුය. අවසානයෙහි ‘ඔහුගෙන් පසු කිසිදු දූතයෙකුට අල්ලාහ් එවන්නේ නැත යැයිද ඔබ කීවෙහුය. මෙලෙසින් කවුරුන් සීමාව ඉක්මවා සැක කරන්නේද ඔහුව අල්ලාහ් නොමග අත් හැර දමන්නේය. 35. ‘(දෙවියන් වෙතින්) තමන්ට පැමිණි කිසිදු සාධකයක් නොමැතිව අල්ලාහ්ගේ වැකි පිළිබඳ තර්ක කිරීම අල්ලාහ් වෙත ඉතා පිළිකුල් සහගත දෙයකි. අහංකාර වී උඩඟු වන සෑම හදවතක් මතම අල්ලාහ් මුද්‍රා තබන්නේය.

36. (එසේ වුවද) 'හාමාන්! මා ඉහලට යන මං ලබනු පිණිස උසැති
ටැඹක් මා වෙනුවෙන් ඉදි කරන්න' (යැයි ගිර්අවුන් පැවසුවේය)

37. 'අහසෙහි මං වලට අවතීර්ණව මුසාගේ රබ්ව මා දැකිය යුතුය.
එසේ වුවද ඔහු බොරු කියන්නේ යැයිම මම නිශ්චය වශයෙන්ම
සිතමි' යැයිද ගිර්අවුන් පැවසුවේය. මෙලසින් ගිර්අවුන් ඔහුගේ
දුෂ්ට ක්‍රියා අලංකාර කරන ලදී. තවද සෘජු මාර්ගයෙන් ඔහු
වළක්වනුද ලැබුවේය. ගිර්අවුන්ගේ කුමන්ත්‍රණය විනාශයෙන්
තොරව අවසන් වූයේ නැත.

38. 'මාගේ සමූහයෙනි! මා අනුගමනය කරන්න. සෘජු මාර්ගය
මම ඔබට පෙන්වමි' යැයි විශ්වාස කර සිටි ඔහු පැවසුවේය.

39. 'මාගේ සමූහයෙනි! මෙලොව ජීවිතයේ සැප ඉතා කුඩාය.
එනමුදු එලොව (ජීවිතය) එයයි නිරන්තර නිවහන. 40. 'කවුරුන්

පාප කරන්නේද ඔහු එවැන්නක්ම කුලී ලෙසින් දෙනු ලබන්නේය.
කවුරුන් ඔහු පුරුෂ හෝ ස්ත්‍රී වේවා විශ්වාසිකයෙකුව යහක්‍රියා

කරන්නේද ඔවුහු ස්වර්ගයට පිවිසෙන්නෝය. එහි ඔවුහු එහි
කිසිදු ප්‍රශ්න ඇසීමකින් තොරව බොජුන් දෙනු ලබන්නෝය.

41. තවද මාගේ සමූහයෙනි! මට කුමක් සිදුවීද? මම ඔබව විමුක්තිය
කරා කැඳවන්නෙමි. නමුත් ඔබ මාව ගින්න කරා කැඳවන්නෙහුය.

42. 'මා අල්ලාහ්ට (පිටුපා ඔහුව) ප්‍රතිකෂේප කළ යුතුය යැයිද
මට කුමක් පිළිබඳ දැනුම නැත්තේද එය මම ඔහුට සම කළ

යුතු යැයිද ඔබ මා කැඳවන්නෙහුය. එනමුදු මා අභිබවන්නා
හා සමාවන්නා වෙත කැඳවමි. 43. 'ඔබ මාව කුමක් කරා

කැඳවන්නෙහුද එය නිශ්චය වශයෙන්ම මෙලොවද එලොවද
(කිසිම දෙයක් සඳහා) කැඳවීමට යෝග්‍ය නොවන දේය. තවද

අපගේ ආපසු හැරීමද නිශ්චය වශයෙන්ම ඇත්තේ අල්ලාහ්
වෙතමය. තවද සීමාව ඉක්මවන්නන් නිරයේ වැසියන්මය.

44. 'එහෙයින් මා ඔබට කියන දෙය ඔබ ඉක්මනින් අවබෝධ

කරනු ඇත. තවද මාගේ කටයුතු අල්ලාහිටම මම භාර කරමි. නිශ්චය වශයෙන්ම අල්ලාහි සිය ගැත්තන්ව බලන්නාව සිටින්නේය' (යැයිද එම විශ්වාසිකයා පැවසුවේය)

45. එහෙයින් ඔවුන් සැලසුම් කළ නපුරෙන් අල්ලාහි ඔවුන්ව රැක ගත්තේය. තවද හිංසනයේ අහේනිය ගිරිඅවුන්ගේ සමූහයාව වට කර ගත්තේය. 46. (විනිශ්චය දිනයට පෙර) ඔවුහු නිරයේ ගින්නට උදයේ හා සවස නිරාවරණය කරනු ලබති. තවද විනිශ්චය දිනය ස්ථිර වූ විට 'ගිරිඅවුන්ගේ පිරිස කටුක හිංසනයට ඇතුල් කරන්න' (යැයි අණ කරනු ලැබේ)

47. (ඒවාට) ඔවුන් (නිරයේ) ගින්නේ තර්ක කරමින් දුබලයන් අහංකාරවුවන්ව අමතා 'නිශ්චය වශයෙන්ම අපි ඔබව අනුගමනය කරන්නන්ව සිටියෙමු. එහෙයින් අප කෙරෙන් මෙම ගින්න මඳක් හෝ ඉවත් කර තබන්න' යැයි ඔවුන් පවසන සමය (මුහම්මද්! ඔබ මෙතෙහි කරන්න) 48. (එවිට) 'නිශ්චය වශයෙන්ම අප සියල්ලන්ම (දැන්) සිටින්නේ මෙහිය. නිශ්චය වශයෙන්ම අල්ලාහි සිය ගැත්තන් අතර විනිශ්චය කර ඇත්තේය' යැයි අහංකාරවූවන් පවසනු ඇත. 49. (පසුව) ගින්නේ සිටින්නන් නිරයේ මුරකරුවන් අමතා 'මෙම හිංසනය එක් දිනකට (හෝ) ලිහිල් කරන මෙන් ඔබගේ රබ්ට පවසන්න' යැයි කියනු ඇත. 50. (එයට එම මුරකරු) 'ඔබගේ දූතයෝ පැහැදිලි සාධක සමග ඔබ කරා නොපැමිණියෝද?' යැයි අසනු ඇත. (එයට ඔවුන්) 'එසේය' යැයි පිළිතුරු දෙනු ඇත. 'එසේ නම් ඔබම පවසා ගන්න' යැයි ඔවුන් පවසනු ඇත. එනමුදු ප්‍රතිකෂේකරුවාගේ පැතුම අපතේ යන්නක් මිස නොමැත.

51. නිශ්චය වශයෙන්ම අපගේ දූතයන්ටද විශ්වාස කළවුන්ටද මෙලොව ජීවිතයේදීද සාක්ෂි ස්ථිර වන (විනිශ්චය) දිනයේද අපි උදව් කරන්නෙමු. 52. එදින (අල්ලාහිව) ප්‍රශංසා කිරීම

අපරාධකරුවන්ට ප්‍රයෝජන නොදෙන්නේය. ඔවුන්ට ශාපය ඇත. නරක රැඳුම්පළද ඔවුන්ට ඇත. 53. නිශ්චය වශයෙන්ම මූසාට අපි සෘජු මග පහළ කර දුන්නෙමු. එමෙන්ම ඉස්රායිල්ගේ දරුවන්ව පුස්තකයට උරුමකාරයන් කළෙමු. 54. (එය) සෘජු මගක්වද උගතුන්ට දෙසුමක්වද තිබුණේය. 55. එහෙයින් ඔබ ඉවසන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව ස්ථිරය. ඔබගේ පාපවලට සමාව අයදින්න. උදය සවස ඔබගේ රබ්ව තුනි පුදා සුවිශුද්ධ කරමින් සිටින්න.

56. නිශ්චය වශයෙන්ම කවුරුන් තමන් වෙත පැමිණි අල්ලාහ්ගේ වැකි පිළිබඳ කිසිදු සාධකයක් නොමැතිව තර්ක කරන්නෝද ඔවුන්ගේ හදවත්වල (තමා) උසස්ය (යන අහංකාරය) මිස අන් කිසිවක් නොමැත. එනමුදු ඔවුහු එය අත් කර නොගන්නෝය. (මුහම්මද්!) ඔබ අල්ලාහ් වෙතින්ම රැකවරණ පතන්න. නිශ්චය වශයෙන්ම ඔහු අසන්නාය. බලන්නාය. 57. නිශ්චය වශයෙන්ම අහස හා පොළොව මැවීම මිනිසුන්ව මැවීමට වඩා දෘඪත්ත (දේය) එනමුදු මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් මෙය නොදනිති. 58. අන්ධයා හා දසුන ඇත්තා සම නොවෙති. විශ්වාස කර යහකියා කරන්නන්ද දුෂ්ටයන්ද සම නොවෙති. (එසේ වුවද) ඔබගෙන් ස්වල්ප දෙනෙක් මිස මෙයින් උපදෙස් නොලබන්නෝය. 59. එහි කිසිදු සැකයක් නැතිව (විනිශ්චයේ) කාලය නිශ්චය වශයෙන්ම එන්නේමය. එනමුදු මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් මෙය නොඅදහන්නෝය.

60. 'මාවම (ප්‍රාර්ථනා කර) කැඳවන්න. මම ඔබගේ කැඳවීමට ප්‍රතිචාර දක්වන්නෙමි. කවුරු මට ගැතිකම් කිරීමෙන් (ඉවත්ව) අහංකාර වෙමින් සිටියෝද ඔවුන් නින්දිත වූවන් ලෙසින් නිරයට ඇතුල් වනු ඇත. 61. ඔබට විවේක ගන්නට රාත්‍රියද ඔබට බලනු පිණිස දහවලද මැවුවේ අල්ලාහ්ය. නිශ්චය

වශයෙන්ම අල්ලාහ් මිනිසුන් මත දායාද පහළ කරන්නේය. එනමුදු මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් කෘතඥ නොවෙති.

62. ඔහුය අල්ලාහ්. සියල්ල මැවූ ඔබගේ රබ්. ඔහු හැර අන් දෙවියෙක් නැත. එහෙයින් ඔබ (සත්‍යය වෙතින්) කොයිබට හරවනු ලබන්නෙහුද? 63. අල්ලාහ්ගේ වැකි ප්‍රතිකෂේප කරමින් සිටියවුද මෙලෙසින්ම හරවනු ලැබුවෝය.

64. මෙම පොළොව ඔබට රැඳුම්පළක් ලෙසින්ද අහස පියස්සක් ලෙසින්ද මැවූවේ අල්ලාහ්ය. තවද ඔබව මවා ඔබගේ ස්වරූප අලංකාර කර ජීවිතයට අවශ්‍ය හොඳ දේ දුන්නේ ඔහුමය. ඔහුය අල්ලාහ්. ඔබගේ රබ්. විශ්වයට රබ් වන අල්ලාහ් භාග්‍ය සම්පන්නයෙකි. 65. ඔහු නිත්‍ය ජීවියාය. ඔහු හැර අන් දෙවියෙකු නැත. එහෙයින් ඔබ ධර්මය නිර්මල කර ඔහුවම (ප්‍රාර්ථනා කර) කැඳවන්න. සියලු ප්‍රශංසා විශ්වයේ රබ් වන අල්ලාහ්ටමය.

66. (මුහම්මද්!) 'මාගේ රබ් වෙතින් පැහැදිලි සාධක මා හට පැමිණි පසු අල්ලාහ් හැර ඔබ කැඳවන දේ නැමදීමෙන් මම තහනම් කරනු ලැබ ඇත්තෙමි. (එමෙන්ම) විශ්වයේ රබ්ටම මා අවනත විය යුතුය යැයිද අණ කරනු ලැබ ඇත්තේය.

67. පසෙන් ඔබව මැවූවේ ඔහුය. පසුව ශුක්‍රයෙන්ද පසුව කැටි ගැසුනු රුධිරයේ තත්වයෙන්ද (මවා) ඔබව බිලිදෙකු ලෙසින් පිට කරන්නේය. පසුව ඔබ තුරුණු වියට පත්ව පසුව වයස් ගත වන්නෙහුය. එයට පෙර මරණයට පත් වන්නෝද ඔබ අතර සිටිති. තවද ඔබ නිශ්චිත කාලසීමාවක් ලබන්නේය. ඔබ අවබෝධ කරගනු පිණිස (මෙය ඔබට සිහිපත් කරනු ලැබේ)

68. ජීවය දෙන්නේ ඔහුය මරණයට පත් කරන්නේ ඔහුය. ඔහු යමක් තීරණය කළහොත් එවිට ඔහු පවසන්නේ 'වනු' යනුවෙනි. එසැනින් එය වන්නේය.

69. අල්ලාහ්ගේ වැකි ගැන තර්ක කරන්නන්ව ඔබ නුදුටුවේහිද? ඔවුහු (සත්‍යය වෙනත්) කෙසේ (නම්) හරවනු ලබන්නෝද? 70. කවුරු මෙම පුස්තකය හා අපගේ දූතයන් ගෙන ආ දෙය අසත්‍ය කරන්නෝද ඔවුන් ඉතා ඉක්මනින් (සත්‍යය කුමක්දැයි) දැන ගනු ඇත. 71. ඔවුන්ගේ ගෙලවල නිකට දක්වා (ඇති) සිළුමිඬු හා යදම්වලින් ඔවුන් ඇද ගෙන එනු ලැබ... 72. නටන ජලයෙහි හා පසුව ගින්නෙහි පුළුස්සනු ලබති. 73. 'ඔබ වදිමින් සිටිදේ කොහිද?' යැයි අසනු ලබති. 74. 'අල්ලාහ් හැර (ඔබ වදිමින් සිටි දේ කොහිද?)' (එයට ඔවුන්) 'ඒ සියල්ල අපගෙන් අතුරුදහන් විය. එනමුදු පෙර අපි (ඔවුන්ව ලොව සිටින විටද) නොකැඳවූයෙමු' යැයි (බොරු) පවසනු ඇත. ප්‍රතිකේෂ් කරන්නන්ව අල්ලාහ් නොමග යවන්නේ මෙලෙසිනි. 75. 'මෙය ඔබ පොළොවෙහි අයුක්ති සහතව (ක්‍රියා කරමින් ඒ පිළිබඳව) ප්‍රීතියෙන් සිටිය (නිසාවෙන්) යැයිද) 76. '(එහෙයින්) ඔහි නිරන්තරයෙන්ම රැඳෙන්නන් ලෙසින් නිරයේ ද්වාරය තුලට පිවිසෙන්න' (යැයිද ඔවුහු පවසනු ලබති).

77. එහෙයින් (මුහම්මද්!) ඔබ ඉවසීමෙන් සිටින්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍යය. ඔවුන්ට පොරොන්දු වූ ඇතැමක් අප ඔබට පෙන්වුවද නැත්නම් එයට පෙර අප ඔබව මරණයට පත් කළද ඔවුන්ට පසුව අප වෙතම ගෙනෙනු ලබති.

78. නිශ්චය වශයෙන්ම ඔබට පෙර අපි දූතයන් එවා ඇත්තෙමු. ඔවුන්ගෙන් ඇතැමෙකුගේ වෘතාන්ත ඔබට අප පවසා ඇත්තෙමු. කවුරුන්ගේ වෘතාන්ත ඔබට අපි නොකීවෙමුද (ඔවුහුද) එම දූතයන් අතර සිටිති. (මොවුන් සැම අතුරෙන්) කිසිදු දූතයෙකුට අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව (ඔවුන් සිතුවනේ) කිසිදු සාධකයක් ගෙන ඒම(ට අනුමැතිය)ක් නැත. එහෙයින් අල්ලාහ්ගේ අණ පැමිණෙන විට සියල්ලන්ටම

සාධාරණව විනිශ්චය කරනු ලැබේ. තවද එවිට අලාභ ලබන්නේ මුසාවාදීන්ය.

79. ඔබ වෙනුවෙන් සිවුපාවුන් බිහි කළේ අල්ලාහ්‍ය. එයින් ඇතැමක් මත නැග ඔබ ගමන් කරන්නෙහුය. තවද ඔවුන්ගෙන් සිට ඔබ බුදින්නෙහුය. 80. තවද ඔබට එහි (තවත් අනෙක) ප්‍රයෝජනද තිබේ. තවද ඔබගේ සිතේ තිබෙන අපේක්ෂා ඉටු කර ගනු පිණිස උන් මතද නැව් මතද ඔබ උසුලා ගෙන යනු ලබන්නෙහුය. 81. තවද සිය සාධක ඔබට ඔහු පෙන්වන්නේය. එහෙයින් අල්ලාහ්ගේ සාධකවලින් ඔබ ප්‍රතිකේෂ් කරනු ඇත්තේ කුමක්ද?

82. මොවුහු පොළොවෙහි සංචාරය කර ඔවුන්ට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි නොබැලුවෝද? ඔවුහු මොවුන්ට වඩා (සංඛ්‍යාවෙන්) වැඩි වූවන්වද ශක්තියෙන් හා පොළොවෙහි අත්හැර ගිය සලකුණුවලින්ද මොවුන්ට වඩා බලවතුවන්ම සිටියෝය. එනමුදු ඔවුන් ඉපැයූ දේ කිසිවක් ඔවුන්ට ප්‍රයෝජන දුන්නේ නැත. 83. එහෙයින් ඔවුන්ගේ දූතයන් ඔවුන් වෙත පැහැදිලි සාධක සමග පැමිණි විට ඔවුන් තමන් වෙත තිබුණු (විවිධ ලෝකික) දැනුම නිසා ප්‍රීති වූවන්ව සිටියෝය. එනමුදු ඔවුන් සරදම් කරමින් සිටි දෙයම ඔවුන් වටලා ගත්තේය.

84. එහෙයින් අපගේ හිංසනය ඔවුන් දුටු විට 'අපි අල්ලාහ් කෙරෙහි පමණක් විශ්වාසය තබන්නෙමු. අපි (අල්ලාහ්ට) සම කරමින් සිටි සියල්ල ප්‍රතිකේෂ්කර දමන්නෙමු' යැයි (පමා වී) පැවසුවෝය.

85. එනමුත් අපගේ හිංසනය දුටු විට ඔවුන්ට තිබුණු විශ්වාසය ඔවුන්ට ඵල දුන්නේ නැත. (මෙයයි) අල්ලාහ්ගේ මග. (මෙයට පෙරද මෙසේම) ඔහුගේ ගැත්තන්ට සිදු වී ඇත. එවිට ප්‍රතිකේෂ්ප කළවුන් අලාභයම ලැබූහ.

41. භාමිම සප්දා - සිරස නැමීම (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. භාමිම

2. (මෙය) දයාබරයා පරම දයාබරයා අල්ලාහ් වෙතින් පහළ කරන ලද්දකි. 3. අරාබි බසින් වන මෙම කුර්ආනයේ වැකි දූතගන්තා සමූහයාට පැහැදිලි කරනු ලැබ ඇත. 4. සුභාරංචි පවසන්නක් ලෙසින්ද අවවාද කරන්නක් ලෙසින්ද (මෙය තිබෙන) නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රතිකෂේ කරන්නෝය. (තවද) සවන්ද නොදෙන්නෝය. 5. (එපමණක් නොව) 'කුමක් කරා ඔබ ඇරයුම් කරන්නෙහිද එය වෙතින් අපගේ හදවත් වසනු ලැබ ඇත. (තවද) අපගේ කන්වල වැස්මක්ද ඇත. (තවද) ඔබ හා අප අතර තිරයක්ද ඇත. එහෙයින් ඔබ (කරන්නක් ඔබ) කරමින් සිටින්න. අපි (කරන්නක් අප) කරමින් සිටින්නන් වෙමු' යැයි ඔවුහු (සරදමින්) පවසන්නෝය.

6. (මුහම්මද් ඔබ පවසන්න) මා ඔබලා වැනි මනුෂ්‍යයෙකි. (පරමාධිපති ගේ) හෙළිදරව්ව මට පහළ වේ. ඔබගේ නැමදුමට සුදුසු එක්කෙනෙකි. එහෙයින් (අල්ලාහ්) නැමද ස්ථිරව සිටින්න. තවද ඔහු (අල්ලාහ්) ගෙන් පාපයන්ට සමාව අයදින්න. එ පමනක් නොව, (අල්ලාහ් ට) සමාන කරන්නන්ට විපතමය.

7. සකාත් නොදෙන්නන් ඔවුන්ය. අවසාන(දින)ය ප්‍රතිකෂේ කරන්නන්ද ඔවුන්මය. 8. නිශ්චය වශයෙන්ම කවුරුත් විශ්වාස කර යහකියාද කරන්නෝද ඔවුන්ට නිමක් නැති කුලිය තිබේ.

9. (මුහම්මද්!) 'පොළොව දින දෙකකින් මැවූවා ප්‍රතිකෂේකර ඔහුට හවුල්කරුවන්වද ඔබ ඇති කරන්නෙහුද? ඔහු විශ්වයේ රබ්' යැයි ඔබ පවසන්න. 10. එහි පහළ සිට උස් කඳු මවා

සැකසුවේය. එහි මත සියලු අභිවාධියන්ද ඇති කළේය. (තවද) එහි උන්ගේ ආහාර දින හතරකින් සැකසුවේය. (මෙමගින්) අසන්නන්ට (පිළිතුරු දීම) පරිපූර්ණ විය. 11. පසුව ඔහු අහසට යොමු වී එය දුමක්ව තිබෙන විට (එය අහස් හතක් ලෙසින්) මැවීමට සිතුවේය. එහෙයින් ඔහු එයටද පොළොවටද 'ඔබ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් එන්න' යැයි පැවසුවේය. (එයට එදෙකම) 'අපි කැමැත්තෙන්ම එන්නෙමු' යැයි පැවසුවෝය. 12. එහෙයින් දින දෙකකින් ඔහු එය අහස් හතක් ලෙසින් සැකසුවේය. සෑම අහසකටම එයට හිමි කාර්යභාරය නියම කළේය. තවද පොළොවට සමීපව ඇති අහස අපි පහත්වලින් ආරක්‍ෂා කළෙමු. තවද එය ආරක්‍ෂාවක් ලෙසින්ද කළෙමු. මෙය අභිබවන්නා හා දන්නාගේ සැලැසුමකි.

13. එහෙයින් (මුහම්මද්!) ඔවුන් ප්‍රතික්‍ෂේපයට දමන්නෝ නම් 'ආද් සමුද් (සමුහයා)ට ඇතිවූ හෙණ හඬ වැනි හෙණ හඬක් (එනු ඇත යැයි) මම ඔබට අවවාද කරමි' යැයි පවසන්න.

14. 'අල්ලාහ්ව හැර අන් කිසිවක් ඔබ නමදිනු එපා' යැයි (පවසමින්) ඔවුන්ට පෙරද පසුවද දූතයන් පැමිණී විට 'අපගේ රබ් සිතුවහොත් ඔහු මලාඉකාවරුන්ව (දූතයන් ලෙසින්) පහළ කරනු ඇත්තේය. එහෙයින් ඔබ කුමක් මගින් එවනු ලැබ සිටින්නෙහිද එය අපි නිශ්චය වශයෙන්ම ප්‍රතික්‍ෂේපයට නොමු' යැයි පැවසුවෝය.

15. තවද ආද් (සමුහයා) පොළොවෙහි අයුක්තිසහගතව අහංකාර වෙමින් 'ශක්තියෙන් අපට වඩා ප්‍රබලයන් කවුද?' යි පැවසුවෝය. ඔවුන්ව මැවූ අල්ලාහ් ඔවුන්ට වඩා ශක්තියෙන් ප්‍රබලයෙක් යන්න ඔවුහු නුදුටුවෝද? තවද ඔවුහු අපගේ සාධක ප්‍රතික්‍ෂේප කරමින්ම සිටියෝය. 16. එහෙයින් මෙලොව දිවියෙහි ඔවුන් නින්දිත හිංසනය ඔවුන් රස විඳිනු වස් අපි අසුබ දිනයක

ඔවුන් මත දරුණු කුණාටුවක් එව්වෙමු. තවද එලොව ඇති හිංසනය මෙයටත් වඩා දරුණුය. එමෙන්ම ඔවුහු (කිසිවෙකු විසින්) උදව්ද කරනු නොලබන්නෝය. 17. සමුද් (සමුහයාට) අප සෘජු මග පෙන්වූයෙමු. එනමුදු ඔවුහු සෘජු මග වෙනුවට අද බවම ප්‍රිය කළෝය. එහෙයින් ඔවුන් උපයමින් සිටි දෙය නිසා නින්දිත හිංසනයවූ හෙණ හඬ ඔවුන්ව අල්ලා ගත්තේය. 18. එනමුදු (ඔවුන් අතරම සිටි) විශ්වාස කළ බියබැතියන්ව අපි බේරා ගත්තෙමු.

19. තවද අල්ලාහ්ගේ සතුරන් ගින්න කරා එක් රැස් කරනු ලබන දිනයෙහි ඔවුහු (පාපයන් අනුව) වෙන් කරනු ලබති. 20. අවසානයෙහි ඔවුන් එම ගින්නට ළඟා වන විට ඔවුන්ගේ සවන්ද ඔවුන්ගේ ඇස්ද ඔවුන්ගේ සමද ඔවුන් කරමින් සිටි දෙය ගැන ඔවුන්ට එරෙහිව සාක්ෂි කියනු ඇත. 21. ඔවුන් තම සම දෙස බලා 'අපට එරෙහිව ඔබ සාක්ෂි කීවේ ඇයි?' දැයි (විශ්මයෙන්) අසනු ඇත. එයට 'සියලුම දේවලට කතා කිරීමේ ශක්තිය දුන් අල්ලාහ් (දූන්) අපවද කතා කරවූයේය. තවද ඔහු පළමු වරට ඔබව මැවූවේය. පසුව ඔබ ඔහු වෙත ගෙනෙනු ලැබ ඇත්තේය' යැයි පවසනු ඇත. 22. ඔබගේ සවන්ද ඇස්ද ඔබගේ සමද ඔබට එරෙහිව සාක්ෂි නොකියන පරිදි ඔබගේ පාපයන් ඔබ වසන් කර නොගත්තෙහුය. එමෙන්ම ඔබ කරමින් සිටි දෙයින් බොහෝ දෙය අල්ලාහ් දූන නොගනු ඇත යැයිද ඔබ සිතා සිටියෙහුය. 23. එහෙයින් ඔබගේ රබ් ගැන ඔබ සිතා ගත් ඔබගේ මෙම (වැරදි) සිතුවිල්ල (අද දින) ඔබව විනාශ කර ඇත්තේය. එහෙයින් ඔබ අලාහ ලැබුවන්ගෙන් කෙනෙකු වී ඇත. 24. එහෙයින් ඔවුන් ඉවසන්නන්ව සිටියද ගින්නම ඔවුන්ට රැඳුම්පළ වන්නේය. තවද ඔවුන් සමාව අයැදුවද ඔවුහු සමා කරනු නොලබන්නෝය.

25. ඔවුන්ට අපි (ලොවෙහි දුෂ්ට) සගයන් එක් කළෙමු. එහෙයින් (එම සගයෝ) ඔවුන් ඉදිරියේ තිබෙන දෙයද පිටුපසින් ඇති දෙයද ඔවුන්ට අලංකාර කර පෙන්වුවෝය. එපමණක් නොව ඔවුන්ට පෙර විසූවන් වන ජීන් හා මිනිස් සමූහයන් මත වූ අපගේ ප්‍රකාශය ස්ථිර විය. නිශ්චය වශයෙන්ම ඔවුන් අලාභ ලැබුවන්ය.

26. 'ඔබ මෙම කුර්ආනයට සවන් නොදෙන්න. එය පාරායණය කරන තැන්)හි සෝෂා කරන්න. එසේ කිරීමෙන් ඔබ අහිඛවන්නන් වනු ඇත' යැයි (දුෂ්ටයෝ) පැවසුවෝය.

27. එහෙයින් ප්‍රතිකේෂ් කරන්නන්ට අපි නිශ්චය වශයෙන්ම කටුක හිංසනය වින්දවන්නෙමු. තවද ඔවුන් කරමින් සිටි දෙයින් ඉතා නපුරු දෙය ඔවුන්ට කුලී ලෙසින් දෙන්නෙමු. 28. නිරය! එයයි අල්ලාහ්ගේ සතුරන්ට හිමි කුලිය. අපගේ වැකි ඔවුන් ප්‍රතිකේෂ් කරමින් සිටීමට කුලී ලෙසින් ඔවුන් එහි නිරන්තර නිවහන ඇත.

29. 'අපගේ රබ්! ජින්නන් හා මිනිසුන්ගෙන් අපව නොමග යැවුවන්ව අපට පෙන්වනු මැන. ඔවුන් දෙදෙන පහත් වූවන් වනු පිණිස අප ඔවුන්ව අපගේ පයට යට කර දමන්නෙමු (යැයි ක්‍රෝධයෙන්) පවසනු ඇත. 30. (එමෙන්ම) 'අපගේ රබ් අල්ලාහ්' යැයි පවසා (එම ප්‍රකාශයෙහි) ස්ථිරව සිටියවුන් වෙත නිශ්චය වශයෙන්ම (ඔවුන් මරණාසන්නව සිටින විට) මලාඉකාවරුන් පහළ වී 'ඔබ බිය නොවන්න. දුක්ද නොවන්න. ඔබට පොරොන්දු වන ලද ස්වර්ගය මගින් (සදාකල්) ප්‍රීති වන්න' (යැයි පවසනු ඇත) 31. 'අප ඔබගේ ලොවෙහි ජීවිත(කාල)යේද එලොව ජීවිතයේද ඔබගේ උදව්කරුවන්ය. තවද ඔබ සිතන (පතන) සෑම දෙයක්ම එහි ඔබට ඇත. එහි ඔබ ඉල්ලන

සෑම දෙයක්ම ලැබෙනු ඇත. 32. '(මෙය) සමාවන්නා පරම දයාබරයාගේ සංග්‍රහයයි' (යනුවෙන් ඔවුන් පවසනු ඇත).

33. කවුරුන් අල්ලාහ් කරා මිනිසුන් කැඳවා යහකියාද කර 'නිශ්චය වශයෙන්ම මා මුස්ලිම්වරුන්ගෙන්ද කෙනෙකු' යැයි පවසන්නේද ඔහුට වඩා ප්‍රකාශයෙන් සුන්දරවුවා කවුරුන්ද?

34. (මිනිසුනි) කුෂල හා අකුසල සම වන්නේ නැත. යහපත මගින් නපුර වළකා ගන්න. එවිට කවුරුන් සමග ඔබට විරෝධය තිබුනේද ඔහු ඔබගේ කුළුපග මිතුරෙකු වනු ඇත. 35. ඉවසමින් සිටියවුන් හැර අන් කිසිවෙක් මෙය ලබා නොගන්නෝය.

36. ෂයිතාන් වෙතින් ඔබට යම් (සිතේ ඇති විශ්වාසයට) වංචල බවක් ඇති වුවහොත් අල්ලාහ් වෙතින් රැකවරණ ඉල්ලන්න. නිශ්චය වශයෙන්ම ඔහු අසන්නාය. දන්නාය.

37. රාත්‍රියද දවාලද සූර්යයාද වන්දියාද ඔහුගේ සාධක අතුරින් වේ. එහෙයින් ඔබ අල්ලාහ්වම නමදින්නන්ව සිටියහොත් සූර්යයාටද වන්දියාටද සිරස පහත් නොකර ඒවා මැවූ අල්ලාහ්ටම සිරස පහත් කරන්න. 38. එනමුදු (එසේ නොකර) අහංකාර වුවන්ව ඔබ සිටියහොත් (එයින් අල්ලාහ්ට කිසිදු හානියක් ඇති වන්නේ නැත). ඔබගේ රබ් වෙත සිටින්නෝ රාත්‍රියෙහි හා දවාලෙහි (නොකඩවා) ඔහුව සුවිශුද්ධ කරමින් සිටිති. ඔවුහු එයින් විඩාවටද පත් නොවෙති.

39. පොළොව විශැලී ගොස් තිබෙනු නිශ්චය වශයෙන්ම ඔබ දැකීමද ඔහුගේ සාධක අතුරින් වේ. එය මත අප වර්ෂාව වැස්සුවහොත් එය සශ්‍රීකව වැඩෙන්නේය. (මරණයට පත්ව තිබුණු පොළොව) පණගැන්වූ ඔහුම මරණයට පත්වූවන්වද නිශ්චය වශයෙන්ම පණ ගන්වන්නාය. නිශ්චය වශයෙන්ම ඔහු සියලු දේ මත බලය ඇත්තාය. 40. කවුරුන් අපගේ වැකිවල (වැරදි සොයමින්) ඇල වන්නෝද ඔවුන් අප කෙරෙන් වසන්

වන්නේ නැත. එහෙයින් නිරයට විසි කරනු ලබන්නා විශිෂ්ටයාද නැත්නම් (විශිෂ්ටයා) කියාමත් දිනයෙහි බියෙන් තොරව පැමිණෙන්නාද? ඔබ කැමති දෙය කරමින් සිටින්න. නිශ්චය වශයෙන්ම ඔහු ඔබ කරන දෙය බලන්නාව සිටින්නේය.

41. නිශ්චය වශයෙන්ම කවුරු තමා වෙත උපදෙස පැමිණි විට එය ප්‍රතිකේෂකර දැමීමෝද (ඔවුන් පසුතැවිලි වනු ඇත). මන්ද යත් නිශ්චය වශයෙන්ම ඉතාම ගෞරවනීය පුස්තකය වන්නේ එයයි. 42. එයට ඉදිරියෙන් හෝ පසුපසින් අසත්‍යය එයට සමීප වන්නේ නැත. (මන්ද යත් මෙය) ඥාණාන්තවිතයා හා ප්‍රශංසාව හිමියාගෙන් පහළ වී ඇත. 43. (මුහම්මද්!) ඔබට පෙර පැමිණි දූතයන්ට පවසන ලද පදේ මිස (අනෙකක්) ඔබට පවසන නොලදී. නිශ්චය වශයෙන්ම ඔබේ රබ් සමාකරන්නාය. දඬුවම් කිරීමෙහි දරුණුය.

44. මෙ(ම කුර්ආනය) අරාබි නොවන බසකින් අප පහළ කර තිබුනහොත් 'මෙහි වැකි (අරාබි බසින් අපට) පැහැදිලි කරන්නට තිබුනි නොවේද?' යැයිද 'පුස්තකය අරාබි නොවන්නක් (හා දූතයා වන මුහම්මද්) අරාබි ජාතිකයෙක්ද?' යැයි පවසන්නට ඇත. (මුහම්මද්!) 'මෙය විශ්වාස කරන්නන්ට මාර්ගෝපදේශයක්ද සුව කිරීමක්ද වන්නේය' යැයි ඔබ පවසන්න. එනමුදු විශ්වාස නොකරන්නන්ට ඔවුන්ගේ කන්වල ඇහිරීමක් ඇත. තවද ඔවුන්ගේ ඇස්වල අඳ බවක්ද ඇත. එහෙයින් ඔවුහු ඉතා ඇත තැනක සිට අමතනු ලබන්නන් මෙන් (සවන් නොවැකුනාක් මෙන්) සිටින්නේය.

45. නිශ්චය වශයෙන්ම අපි මූසාට පුස්තකය දුන්නෙමු. එනමුදු එහි වෙනස්කම් කරන ලදී. තවද ඔබගේ රබ් වෙතින් (විනිශ්චය කරනු ලබන්නේ අවසාන දිනයෙහිය යැයි) කලින්ම ප්‍රකාශය ඇති නොවී තිබුනහොත් (මේ වනවිට) ඔවුන් අතර

විනිශ්චය කරන්නට ඇත. නිශ්චය වශයෙන්ම ඔවුහු දැඩි සැකයෙන්ම සිටින්නෝය. 46. කවුරුත් යහකියා කරන්නේද (එහි යහපත) ඔහුටමය. කවුරුත් පාප කරන්නේද එ(හි විනාශ)ය ඔහුටමය. තවද ඔබගේ රබි ගැත්තන්ට අසාධාරණය කරන්නෙකු නොවේ.

47. අවසාන හෝරාවෙහි දැනුම ඔහු සතුය. තවද ඔහු නොදැන පළතුරු එහි වල්ලෙන් පිට වන්නේ නැත. කිසිදු ස්ත්‍රියක් පිළිසිඳ ගන්නේ නැත. බිහි කරන්නේද නැත. (අවසාන තීන්දු දිනයෙහි ඔහු) .මට සම කරනු ලැබූ දේ කොහිද?. යැයි ඔවුන්ගෙන් අසනු ඇත. එයට ඔවුන් .අපි අතර කිසිවෙකු (මෙයට) සාක්ෂි කියන්නන් නොවෙමු. යැයි අපි ඔබට දන්වා සිටියෙමු යැයි කියති. 48. තවද මෙයට පෙර (ඔවුන් කන්නලව් කරමින්) කැඳවමින් සිටි සියල්ල ඔවුන්ගෙන් වසන් වනු ඇත. තමන්ට ගැලවෙන්නට තැනක් නැත යන කරුණ ඔවුන් දැන ගනුද ඇත.

49. යහපත අයැදීමෙහි මිනිසා (කිසිවිටෙක) මන්දෝත්සාහී වන්නේ නැත. එනමුත් ඔහුව නපුරක් ස්පර්ශ කළ විට ඔහු බලාපොරොත්තු සුන් වන්නෙකි මන්දෝත්සාහී වන්නෙකි. 50. ඔහුව ස්පර්ශ කරමින් සිටි නපුරෙන් පසු අපගෙන් ආශීර්වාදයක් අත් විඳින්නට අප සැලසුවහොත් .මෙය මට අයත් දෙයක්. යැයිද. (අවසාන) හෝරාව හට ගන්නක් යැයි මම නොසිතමි. යැයිද. (එසේ එය හට ගෙන) මාගේ පරමාධිපතියා වෙත මා ගෙන යනු ලැබුවද ඔහු වෙත නිශ්චය වශයෙන්ම මට යහපත තිබෙනු ඇත. යැයිද ඔහු නිශ්චය වශයෙන්ම පවසන්නේය. එහෙයින් ප්‍රතිකේෂප කළුන්ට ඔවුන් කළ දේ අපි දන්වන්නෙමු. තවද කටුක වේදනාවෙන් ඔවුන්ට විඳවන්නටද සලස්වන්නෙමු.

51. තවද අපගේ භාග්‍යයන් (ඇතැම්) මිනිසුන්ට අත් විඳින්නට

අප සැලැස්වුවහොත් (කෘතඥ වීම) පිටුපා තමා වෙතම හැරී (අපගෙන්) ඇත් වන්නේය. නමුත් ඔහුව නපුර ස්පර්ශ කළ විට ඉතා දිගු කන්නලව් සහිත (පුද්ගලයෙකු) වන්නේය.

52. මෙ(ම ධර්ම)ය අල්ලාහ් වෙතින් පැමිණ එකක්ව තිබී පසුව ඔබ එය ප්‍රතිකේෂ්ප කළහොත් (ඔබගේ තත්ත්වය කෙසේ වනු ඇතිද?) සත්‍යයෙන් ඉතා ඇත වෙන් වීමකින් සිටින ඔහුට වඩා මග වරදවා ගන්නා කවුරුන්දැයි මට කියන්න. යැයි (මුහම්මද්) ඔබ ඔවුන්ගෙන් අසන්න. 53. නිශ්චය වශයෙන්ම මෙය සත්‍ය (ධර්මය) යැයි ඔවුන්ට පැහැදිලි වනතෙක් (ලොව) නත් දෙසින් හා ඔවුන් තුලින්ම අපගේ සාධක අපි ඔවුන්ට පෙන්වන්නෙමු. (මිනිසුන්) ඔබගේ පරමාධිපතියා විෂයයෙහි ඔහු සෑම දෙයක් සඳහාම සාක්ෂිකයක් ලෙසින් සිටීම ඔබට ප්‍රමාණවත් නොවන්නේද? 54. නිශ්චය වශයෙන්ම ඔවුන් (දිනෙක) තම හමු වීම පිළිබඳ සැකයෙන් සිටින බව (මුහම්මද්) ඔබ දැනගන්න. නිශ්චය වශයෙන්ම ඔහු සෑම දෙයක්ම (සිය ඥාණයෙන්) සිසාරා සිටින්නේය යන කරුණද (ඔබ) දැන ගන්න.

42. අඡ්ඡුරා - සාමූහික යෝජනා (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. හාමීම් 2. අයින් සින් කාෆ්
3. (මුහම්මද්) අතිබවන්නා ඥාණාන් තවිතයා වන අල්ලාහ් ඔබට සහ ඔබට පෙර සිටියවුන්ට මෙලෙසින් (සිය පණිවිඩ) වහී මගින් දන්වන්නේය. 4. අහසෙහි හා පොළොවහි ඇති

සියල්ල ඔහුටමය. ඔහුමය උදාරයා, දූවැන්නයා. 5. (ඔහුගේ අනුභව නිසා) අහස් එහි පිටතින් දෙබැවන්නට සමීපවන අතර මලාලකාවරුද සිය පරමාධිපතියාගේ ප්‍රශංසාව මගින් ආනිශංසනය කරමින් පොළොවෙහි සිටින්නන් වෙනුවෙන් සමාව අයදිති. නිශ්චය වශයෙන්ම අල්ලාහ් දයාබරයා සමාකරන්නාය යන කරුණ (මුහම්මද්) ඔබ දැනගන්න. 6. තවද අල්ලාහ් හැර (අන් දේ) තම රැකවලුන් ලෙසින් ගත් එවැන්නන්(ගේ ක්‍රියා පිළිබඳව) අල්ලාහ් විමසිලිමත්ව සිටින්නේය. (මුහම්මද්) ඔවුන් (ගේ ක්‍රියාවන්) විෂයයෙහි ඔබ භාරකරුවෙකු නොවේ.

7. එමෙන්ම නගරවල මව (වන මක්කාව)ටද එය සිසාරා සිටින්නන්ටද ඔබ අවවාද කරනු පිණිස එහි කිසිදු සැකයක් නැති (සියල්ලෝම) එක්රැස් කරනු ලබන (අවසාන) දිනය ගැන ඔබ අවවාද කරනු පිණිස අරාබි (බසින් වන) කුර්ආනය අපි දන්වූයෙමු. (එදින) පිරිසක් ස්වර්ගයේද තවත් පිරිසක් නිරයේද සිටිනු ඇත.

8. තවද අල්ලාහ් පතා තිබුනහොත් ඔවුන් සියල්ලන්වම එකම ජනකොටසක් කරන්නට තිබුනි. එනමුත් ඔහු තමා සිතුවන්ව තම ආශීර්වාදයට ප්‍රවිශ්ට කරන්නේය. (නමුත්) අපරාධකරුවන්ට - ඔවුන්ට (කිසිදු) රැකවලෙකු නැත. උදව් කරන්නෙක්ද නැත. 9. (අල්ලාහ් වන) ඔහු හැර අන් රැකවලුන්ව ඔවුහු ගත්තෝද? අල්ලාහ්‍ය නියම රැකවලා. මරණයට පත්වුවන්ව නැවත නැගිටවන්නේ ඔහුය. ඔහු සෑම දෙයක් මතම බලය ඇත්තාය. 10. තවද (මුහම්මද්) ඔබට කුමන විෂයයෙහි මත හේද ඇතිවූයේද එහි තීන්දුව ඇත්තේ අල්ලාහ් වෙතය. මාගේ පරමාධිපතියා අල්ලාහ්‍ය. ඔහු වෙතම මම විශ්වාසය තබමි. තවද මා හැරෙන්නේද ඔහු කරාය. (යැයි පවසන්න).

11. අහස හා පොළොව අභිනවයෙන් මැවුවේ ඔහුය. ඔබට ඔබ තුළින්ම යුගල්ද සිවුපාවුන්ගෙන් යුගල්ද ඔහු නිමවා එමගින් ඔහු ඔබව පතුරවන්නේය. ඔහු මෙන් කිසිදු දෙයක් නැත. ඔහු අසන්නාය. බලන්නාය. 12. අහස්හි හා පොළොවේ (භාණ්ඩාගාරවල) යතුරු (හිමි) පරමාධිපතියා වන ඔහුටමය. ඔහු පැතුවන්ට සැපයුම් පුළුල් කරන්නේය. (ඇතැමුන්ට) ප්‍රමාණයක් සහිතව දෙන්නේය. නිශ්චය වශයෙන්ම ඔහු සෑම දෙයක් ගැනම දන්නාය.

13. (විශ්වාස කළවුනි) ධර්මයෙන් තුන්ට කුමක් (අල්ලාහ් වන) ඔහු දේශනා කළේද එයම ඔහු ඔබට ධර්මය බවට පත් කර ඇත්තේය. එහෙයින් අප ඔබට වහී මගින් දැන්වූයේ ඉබ්‍රාහිම්, මුසා, රීසා ආදීන්ට අප දේශනා කළේ .ඔබ ධර්මය නගා සිටුවන්න, ඔබ එහි වෙන් නොවන්න.(යනුවෙනි). එහෙයින් (අල්ලාහ්ට අන්දේ) සම කරමින් සිටින්නන්ට ඔබ කුමක් කරා කැඳවන්නේද එය බරක් සේ පෙනුනි. අල්ලාහ් තමා සිතුවන්ව තමා කරා (එන්නට) තෝරා ගන්නේය. ඔහු කෙරෙහි ලං වන්නන්ට සෘජු මගද පෙන්වන්නේය.

14. ඔවුන් අතර තිබුනු ඊර්ෂ්‍යාව කරණ කොට ගෙන තමන් වෙත (ධර්මයේ) ඥාණය පැමිණි පසු මිස වෙන් නොවූහ. (ඔවුන් පිළිබඳ තීන්දුව) නිශ්චිත කාලවකවානුවක් දක්වාය යන ඔබගේ පරමාධිපතියාගේ ප්‍රකාශය ඉස්සර නොවූයේ නම් (මේ වන විට) ඔවුන් අතර තීන්දුව සිදු කර තිබෙනු ඇත. තවද නිශ්චය වශයෙන්ම ඔවුන්ගෙන් පසුව එම ධර්මයට උරුමක්කාරවෝ කරනු ලැබුවන් එහි අවිශ්වාසය ඇති කළ හැකි සැකයෙන්ම සිටිති.

15. එහෙයින් (සත්‍යය කරා) ඔබ ඔවුන්ව කැඳවන්න. ඔබට අණ කරනු ලැබී ඇති පරිදි එහි ස්ථිරවද සිටිනු. ඔවුන්ගේ සිතැඟි

ඔබ පිළිපදිනු එපා. තවද .අල්ලාන් ධර්මයේ සිට කුමක් පහළ කළේද, එයමය මා විශ්වාස කරනුයේ. ඔබ අතර සාධාරණය තීන්දු කරන මෙන්ය මා අණ කරනු ලැබ ඇත්තේ. අපගේ සහ ඔබගේ පරමාධිපතියා අල්ලාන්ය. (කුලී ලැබෙනුයේ) අපගේ ක්‍රියාවලට අපට සහ ඔබගේ ක්‍රියාවලට ඔබටය. ඔබ හා අප අතර කිසිදු තර්කයක් නොමැත. අප අතර අල්ලාන් එක් කරනු ඇත. අප සැවොම ආපසු යා යුත්තේ ඔහු කරාය. යැයි (මුහම්මද් ඔබ පවසන්න) 16. තවද අල්ලාන් විෂයයෙහි ඔහුගේ ඇරයුමට විශ්වාසිතයන් ප්‍රතිචාර දක්වූ පසු (එසේ නොකර) එය ගැන වාද කරමින් සිටි එවැන්නන්ගේ තර්කය ඔවුන්ගේ පරමාධිපතියා වෙත නිෂ්ඵල දෙයක්ම විය. ඔවුන් මත (අල්ලාන්ගේ) උදහස ඇත. (තවද) ඔවුන්ට දූඩි දඬුවමද ඇත.

17. අල්ලාන් කෙබන්දෙක්ද යත් සත්‍යය මගින් ධර්මයද යුක්තියද පහළ කළේය. එලොව (තීන්දු) දිනය සමීපව ඇතැයි ඔබට දන්වන්නේ කුමක්ද? 18. එය ගැන විශ්වාස නොකරන්නන් (එය කවදා දූයි දැන ගන්නට) හදිස්සි වෙති. නමුත් එය ගැන විශ්වාස කළවුන් එයට බිය වී (එය සඳහා සුදානම් වෙමින්) සිටිති. තවද එය (පැමිණීම) ඇත්තක් යැයි ඔවුහු දනිති. (එමෙන්ම) නිශ්චය වශයෙන්ම එලොව පිළිබඳ සැකයේ සිටින්නන් ඉතා දුරස්ථ වූ මග වැරදීමක සිටින බව (මුහම්මද්) ඔබ දැන ගන්න.

19. අල්ලාන් සිය ගැත්තන්ව දයාවෙන් යුතුව සලකමින් සිටින්නෙකි. ඔහු සිතුවන්ට (අසීමිතව) සපයන්නේය. ඔහුමය ශක්තිවන්තයා අභිබවන්නා. 20. කවුරුත් එලොව එලදාව පතන්නේද ඔහුට අපි ඔහුගේ එලදාව වැඩි කර දෙන්නෙමු. තවද කවුරුත් මෙලොව එලදාව පතන්නේද ඔහුට අපි එයින් දෙන්නෙමු. ඔහුට එලොව කිසිදු ලැබීමක් නොමැත.

21. (ධර්මයෙහි) අල්ලාන් අනුමැතිය නුදුන් දෙය එය

ඔවුන්ට ධර්මය බවට කළ හැකි (අල්ලාහ්ට) සමානයෝ ඔවුන්ට සිටින්නෝද? තීන්දුව (දෙනු ලබන්නේ අවසාන දිනයෙහිය යන එය) පිළිබඳ ප්‍රකාශය නොමැතිව තිබුනේ නම් ඔවුන් අතර (මේ වන විට) තීන්දු කර තිබෙනු ඇත්තේමය. නිශ්චය වශයෙන්ම (මෙවන්) අපරාධකරුවන්ට හිංසාකාරී වේදනා ඇත.

22. (මුහම්මද්) තමන් ඉපැයූ දෙය නිසා (තමන්ට අද දින කුමක් ලැබෙනු ඇතිදෝයැයි) අපරාධකරුවන් බිය වෙමින් සිටිනු ඔබ දකිනු ඇත. එ(ම තත්ත්ව)ය ඔවුන්ට හට ගන්නක්වම තිබේ. තවද විශ්වාස කර යහකියා කළවුන් ස්වර්ගයේ උද්‍යානවල සිටිනු ඇත. ඔවුන් (සිතන) පතන දෙය ඔවුන්ට ඔවුනගේ පරමාධිපතියාගෙන් තිබෙනුද ඇත. මෙයයි විශිෂ්ඨතම භාග්‍යය. 23. විශ්වාස කර යහකියා කරන සිය ගැත්තන්ට අල්ලාහ් සුභාරංචි (මගින්) පවසන්නේද එයමය. (මුහම්මද්) .මේ සඳහා ඥාතීන් සමග සමීප සබඳතාවය පැවැත්වීම හැර අන් කුලියක් ඔවුන්ගෙන් අප ඉල්ලා සිටියේ නැත. යැයි ඔබ පවසන්න. කවුරුත් කුසලක් කරන්නේද අපි ඔහුට එහි කුලිය වැඩි කර(දෙ)න්නෙමු. අල්ලාහ් සමාවන්තාය ස්තුති කරන්නාය.

24. ඔහු අල්ලාහ් මත අසත්‍යය ගොතා කියන්නේය. යැයි ඔවුහු (ඔබ ගැන) කියන්නෝද? අල්ලාහ් සිතුවහොත් ඔබගේ සිතට මුද්‍රා තබනු ඇත. අල්ලාහ් අසත්‍යය විනාශ කර දමා සිය වැකි මගින් සත්‍යය නගා සිටුවන්නේය. නිශ්චය වශයෙන්ම ඔහු සිත්වල ඇති දේ දන්නාය. 25. තවද ඔහු කෙබන්දෙක්ද යත් සිය ගැත්තන් සමා අයැදීම ඔහු පිළිගන්නේය. අයහපත් දෙය සමාකර දමන්නේය තවද ඔබ කරන දේ ගැන දන්නේය. 26. තවද විශ්වාස කර යහකියා කළවුන්ට ප්‍රතිචාර දක්වා තමාගේ භාග්‍යයෙන් ඔවුන්ට තවත් (වැඩි) කරන්නේය. තවද ප්‍රතිකෂේප කළවුන්ට දැඩි දඬුවම්ද ඇත.

27. අල්ලාහ් සිය ගැත්තන්ට (පමණට වඩා) වස්තුව පුළුල් කළහොත් ඔවුන් පොළොවෙහි අපරාධ කරනු ඇත. එනමුත් ඔහු තමා සිතු ප්‍රමාණවලින් (වස්තුව) පහළ කරන්නේය. ඔහු සිය ගැත්තන් විෂයයෙහි සංවේදියාය. බලන්නාය. 28. තවද ඔහු කෙබන්දෙක්ද යත් ඔවුන් බලාපොරොත්තු සුන් වූ පසු ඔහු වර්ෂාව පහළ කරන්නේය. තවද සිය දයාව පතුරවන්නේය. ඔහුමය ප්‍රශංසනීය රැකවලා. 29. අහස් හා පොළොව මවා තිබීමද එදෙකෙහි ජීවීන් පැතිරී යාමට සලස්වා තිබීමද ඔහුගේ සාධක අතුරින් වෙයි. තවද ඔහු සිතුවිට ඔවුන්ව එක් කිරීමටද හැකියාව ඇත්තාය.

30. ගැහැටෙන් කුමක් ඔබ කරා පැමිණියද එය ඔබ විසින්ම උපයා ගත් දේය. (ඔබට දඬුවම් කළයුතු) බොහෝ දෙය ඔහු සමා කර දමන්නේය. 31. ඔබ පොළොවෙහි (ඔහුව) නොහැකියාවට පත් කරන්නන් නොවේ. තවද අල්ලාහ් හැර රැකවලෙකු හෝ උදව්කරන්නෙකු ඔබට නැත.

32. තවද කඳු මෙන් මුහුදේ ගමන් කරන නෞකාද ඔහුගේ සාධක අතුරින් වෙයි. 33. ඔහු සිතුවහොත් සුලඟ නවතා දමන්නේය. එවිට එ(ම සාගරයෙහි) මතුපිට ඒවා නොසැලී සිටිනු ඇත. වැඩියෙන් ඉවසන්නන් හා තුනී පුදන්නන්ට මෙහි සාධක බොහෝ ඇත. 34. නැත්නම් ඔවුන් සොයා ගත් (විපාක) නිසා ඔවුන්ව (මුහුදේ ගිල්වා) ඔහු විනාශ කරනු ඇත. (නමුත් ඔවුන්ගේ පාපවලින්) බොහෝමයක් ඔහු සමා කර දමන්නේය. 35. තවද අපගේ සාධකයන්හි තර්ක කරන එවුන් (අපගේ ග්‍රහණයෙන්) මිඳෙන්නට මගක් නැතය යනු (දිනෙක) දූත ගනු ඇත.

36. එහෙයින් කුමන දේ මගින් ඔබට දෙනු ලැබ තිබුනද එය මොලොව (අල්ප) සැප සම්පත්ය. විශ්වාස කර සිය

පරමාධිපතියා මත පූර්ණ විශ්වාසය තබන්නන්ට අල්ලාහ් වෙත ඇති දෙය ඉතා විශිෂ්ඨය, සදා පවතින්නන්ගේය. 37. තවද ඔවුන් කෙබන්දන්ද යත් මහා පාපයන් හා නිර්ලජ්ජී ක්‍රියාවලින් වැළකී සිටින්නන්ය. තවද කෝපය හට ගතහොත් (එය යටපත් කර) සමා වන්නෝය. 38. තවද ඔවුහු කෙබන්දන්ද යත් සිය පරමාධිපතියා (ගේ ආඥා) පිළිගෙන සලාතයද ඉටු කරන්නෝය. ඔවුන්ගේ කාරියන් තමන් අතර සාකච්ඡා කරන කාරියන්ව තිබෙනු ඇත. අප දුන් දෙයින් (කුසල් පතා) වියදම්ද කරති. 39. තවද ඔවුන් කෙබන්දන්ද යත් ඔවුන්ට අයුක්තියක් කරනු ලැබුවහොත් (එය වෙනුවෙන්) ඔවුහු උදව් (කරනු) ලබති. 40. නපුරට කුලිය එවැනිම වූ නපුරකි. එනමුත් (කෙනෙකුගේ නපුරට) සමා වී සමාදාන වුවහොත් ඔහුගේ කුලිය අල්ලාහ් වෙත තිබේ. නිශ්චය වශයෙන්ම (මෙයට පටහැනිව) අපරාධ කරන්නන් ඔහු ප්‍රිය කරන්නේ නැත. 41. තවද කවුරුත් තමන්ට (කෙනෙකු) අපරාධ කළ පසු (එයට පලි ගැනීමට) උදව් ලබා ගත්තේද එවැන්නන් මත (වරදක් කීමට) කිසිදු මගක් නොමැත. 42. (වරදක් කීමට) මං ඇති වන්නේ මිනිසුන්ට අපරාධ කර අයුක්ති සහගත ලෙසින් හිංසා කරන්නන් වන ඔවුන්ට එරෙහිවය. එවැන්නන්ට හිංසාකාරී වේදනා ඇත. 43. තවද කවුරුත් ඉවසා සමාව දෙන්නේද නිශ්චය වශයෙන්ම මෙය ක්‍රියාවලින් ඉතා ස්ථිර(කාරියන්)ය.

44. තවද කවුරුත්ව අල්ලාහ් වැරදි මාර්ගයට පත් කරන්නේද එයින් පසුව ඔහුට අන් රැකවලෙක් නොමැත. තවද (මුහම්මද්) අපරාධ කළවුන් හිංසනය දුටු විට .(මෙයින් ගැලවී) ආපසු යාමට කිසියම් මගක් ඇත්තේද?. යි කියනු ඔබ දකිනු ඇත. 45. තවද නීව බවින් හිස් පහත් කරගත්තවුන්ව හා (හිතිය නිසා) හොරු හින් (නිරය දෙස) බලන්නන්ව සිටිවනම එය ඔවුන්ට පෙන්නනු

ලබන්නන්ව ඔබ ඔවුන්ව දකිනු ඇත. තවද විශ්වාස කළවුන් නිශ්චය වශයෙන්ම .අලාභයට පත් වුවත් තමන්ටද තම පවුලේ අයටද අලාභය සොයා ගත්තවුන් වෙති. යැයි පවසනුද (මුහම්මද් ඔබ දකිනු ඇත). නිශ්චය වශයෙන්ම (මෙම) අපරාධකරුවන් සදාකාලික වේදනාව මත සිටිනු ඇත යන කරුණද (මුහම්මද්) ඔබ දැනගන්න. 46. (එදින) අල්ලාහ් හැර උදව් කරන රැකවලුන් කිසිවෙකු ඔවුන්ට සිටිනු නොමැත. තවද කවුරුන්ව අල්ලාහ් වැරදි මගට පත් කළේද ඔහුට (එයින් ගැලවීමට) කිසිදු මගක් නොමැත.

47. අන් කිසිවෙකු විසින් නැවතිය නොහැකි (තීන්දු) දිනය අල්ලාහ් වෙතින් එළඹෙන්නට පෙර ඔබගේ පරමාධිපතියාට පිළිතුරු දෙන්න. එදින ඔබට කිසිදු රැඳුම්පළක් තිබෙනු නොමැත. (ඔබගේ පව්) ප්‍රතිකෂේප කිරීමක්ද ඔබට (තිබෙනු) නොමැත. 48. එහෙයින් (මුහම්මද්) ඔවුන් පිටුපැවොත් (එය ගැන ඔබ දුක් නොවන්න). ඔවුන්ව රැක ගන්නන් ලෙසින් අපි ඔබව නොඑවුවෙමු. (අපගේ) පණිවිඩය දන්වා සිටීම හැර අන් කිසිවක් ඔබ මත (වගකීමක්ව) නොමැත. තවද නිශ්චය වශයෙන්ම අප වෙතින් භාග්‍යයක් මිනිසාට රසවිදින්නට සැලසූ විට එමගින් ඔහු සතුටට පත් වන්නේය. ඔවුන්ගේ අත් පෙරටු කළ දෙයින් (ඇති වූ) නපුරක් ඔවුන්ව ස්පර්ශ කළ විට නිශ්චය වශයෙන්ම මිනිසා (අකෘතඥ වී) ප්‍රතිකෂේප කරන්නෙක් වන්නේය.

49. අහසෙහි හා පොළොවෙහි රාජ්‍යය සතු අල්ලාහ්ටමය. ඔහු සිතූ දෙය මවන්නේය. ඔහු සිතුවන්ට ගැහැණු දරුවන්ව ත්‍යාග කරන්නේය. ඔහු සිතුවන්ට පිරිමි දරුවන්ව ත්‍යාග කරන්නේය. 50. නැතිනම් ගැහැණු දරුවන් හා පිරිමි දරුවන් මිශ්‍ර කර දෙන්නේය. (නැත්නම්) ඔහු සිතුවන් වද අය කර දමන්නේය. නිශ්චය වශයෙන්ම ඔහු දන්නාය. බලය ඇත්තාය.

51. වහි මගින් හෝ නැත්නම් තිරයකට ඔබ්බෙන් සිට හෝ එසේත් නැත්නම් (සුර) දූතයෙකු එවා හෝ මිස කිසිදු මිනිසෙකු සමග අල්ලාහ් සංවාද කිරීමක් (සාක්ෂාත් වන්නේ) නැත. (අල්ලාහ් වන) ඔහු සිතන දෙය ඔහුගේ අනුමැතියෙන් යුතුව (දූතයා වන) ඔහු (මිනිසුන්ට) දන්වන්නේය. නිශ්චය වශයෙන්ම (අල්ලාහ් වන) ඔහු උදාරයාය. ශෝණාන්විතයාය. 52. (මුහම්මද්) මෙලෙසින්ම අපගේ ආඥාවේ ජීවය වහි මගින් අපි දන්වන්නෙමු. මෙයට පෙර ඔබ ධර්මය යනු කුමක්ද හා විශ්වාසය යනු කුමක්දැයි දැන ගත්තෙකුව සිටියේ නැත. එනමුත් මෙය ආලෝකයක් බවට පත් කර අපගේ ගැත්තන්ගෙන් අපි සිතුවන්ව මෙමගින් සෘජු මගෙහි යවන්නෙමු. නිශ්චය වශයෙන්ම ඔබ (මිනිසුන්ට) සෘජු මගට මග පෙන්වනු ඇත. 53. (නිශ්චය වශයෙන්ම මෙයයි) අල්ලාහ්ගේ මග. ඔහු කෙබන්දෙක්දයත් අහසෙහි හා පොළොවෙහි ඇති දෙය හිමි ඔහුටමය. සියලුම කාරියන් එක් රැස් වන්නේ අල්ලාහ් කරාමය යන කරුණ (මුහම්මද්) ඔබ දැන ගන්න.

43. අස් සුහ්රූල් - අලුංකාරය (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. හාමීම්
2. පැහැදිලි පුස්තකය මත දිවුරා 3. නිශ්චය වශයෙන්ම ඔබ මෙය වටහා ගනු පිණිස අරාබි බසින් වන කුර්ආනය බවට පත් කර ඇත්තෙමු. 4. තවද මෙය අප වෙත ඇති මව් ග්‍රන්ථයේ තිබේ. (මෙය පුස්තකයන් අතුරින්) ඉතා උතුම් හා ශෝණයෙන් සපිරි (පුස්තකය) වන්නේය.

5. ඔබ සීමාව ඉක්මවූ සමූහයක් වූවෝය යන හේතුවෙන් සිහිපත් කිරීම ඔබ වෙතින් සම්පූර්ණයෙන්ම අපි නවතා ගන්නන් වෙමුද? 6. (ඔබට) පෙර සිටියවුන් අතරටද අපි වක්තාවරුන් එවා ඇත්තෙමු. 7. කිසිදු වක්තාවරයෙකු -ඔහුට ඔවුන් සරදම් කරන්නන්ව සිටියේ මිස- ඔවුන් වෙත පැමිණියේ නැත. 8. පසුව (වක්තාවරුන් වන) මොවුන්ට වඩා ඉතා බලසම්පන්නවූවන්ව සිටි ඔවුන්ව අපි විනාශ කර දමුවෙමු. පෙර සිටියවුන්ගේ නිදසුන (පාඩමක් ලෙසින්) තිබී ඇත්තේමය.

9. (මුහම්මද්) ඔවුන්ගෙන් .අහස හා පොළොව මැවූවේ කවුරුන්ද?. යි ඔබ ඇසුවහොත් සියල්ල අහිබවන්නා, දන්නා එය මැවූවේය. යැයි ඔවුන් කියනු ඇත. 10. ඔහු කෙබන්දෙක්ද යත් ඔහු පොළොව (ගෝලාකාරව තිබෙන විටම) එය ඔබට පලසක් ලෙසින් කර ඇත්තේය. ඔබ මග ලබා ගනු පිණිස ඔහු මෙහි මාර්ගද බොහෝ ඇති කළේය. 11. තවද ඔහු කෙබන්දෙක්ද යත් ඔහු අහසින් නියම ප්‍රමාණයෙන් ජලය පහළ කරන්නේය. පසුව එය මගින් අපි මරණයට පත් ගම් දනව්ව නැවත පණ ගන්වන්නෙමු. මෙසේම ඔබද (නැවත පණ දෙනු ලැබ සොහොන්වලින්) පිට කරනු ලබන්නෝය. 12. තවද ඔහු කෙබන්දෙක්ද යත් මැවීමිවල එක් එක් වර්ග මැවූවේ ඔහුය. (එය හැර) නෞකාවලින් හා සිවුපාවුන්ගෙන් ඔබ නැග යන දේ ඔබ වෙනුවෙන් ඔහු ඇති කළේය. 13. උන්ගේ පිටෙහි ඔබ නිසියාකාරව අසුන් ගත්තේ නම් පසුව ඔබගේ පරමාධිපතියාගේ භාග්‍යය මෙතෙහි කරමින් .මෙය අප වගසයට පත් කරදුන් ඔහු සුවිශුද්ධය. (ඔහු මෙසේ නොකළේ නම්) මෙය සදහා අප ශක්තිය ලබන්නන්ව සිටියේ නැත. යැයි ඔබ පවසනු පිණිසද... 14. තවද .නිශ්චය වශයෙන්ම අපගේ පරමාධිපතියා වෙත ආපසු යන්නන්ම අපි වන්නෙමු.(යැයි ඔබ පවසනු පිණිසද) එය ඔහු ඔබ වසයට පත් කර දී ඇත).

15. (එනමුදු අකෘතඥ) ඔවුන් ඔහුගේ ගැත්තන්ගේ (කොටසක් ඔහුගේ) කොටසක් බවට පත් කළෝය. නිශ්චය වශයෙන්ම මිනිසා ප්‍රකටවම ප්‍රතිකෂේප කරන්නෙකි. 16. නැත්නම් (අල්ලාහ්) තමා මැවූ දෙයින් (තමාට) ගැහැණු දරුවන් ගෙන ඔබට පිරිමි දරුවන් තෝරා ගත්තේද? 17. පරම දයාබරයාට ඔවුහු කුමකින් නිදසුන් දක්වන්නෝද එ(ම ගැහැණු දරුවන්) මගින් ඔවුන්ගෙන් කෙනෙකුට සුඛාරංචි පවසන ලද්දේ නම් ඔහු දැඩි කෝපයට පත්වුවෙකු වී ඔහුගේ මුහුණ කළු වන්නේය. 18. ආභරණයෙන් (සරසනු ලදුව) ඇති දැඩි කරනු ලබන හා සිය කාරිය පවා පැහැදිලිව කිව නොහැක්කක්වද (ඔවුන් අල්ලාහ්ට නතු කරනුයේ?) 19. තවද කවුරුත් අල්ලාහ්ගේ ගැත්තන්ව සිටින්නෝද එවන් සුරද්දකින් ගැහැණුන් බවට පත් කළෝය ඔවුන් මවනුලැබීම මොවුහු දුටුවෝද? මොවුන්ගේ සාක්ෂිය සටහන් කරනු ලැබේ. ඔවුහු (මෙම ප්‍රකාශය පිළිබඳ) ප්‍රශ්න කරනුද ලබති.

20. තවද පරම දයාබරයා සිතා තිබුනහොත් අප ඔවුන්ට වදින්නන් නොමවී සිටින්නට තිබුනි.යැයි ඔවුහු පවසති. මෙය පිළිබඳ ඔවුන්ට කිසිදු දැනුමක් නොමැත. (ඔවුන් අසත්‍යය) ගොතන්නන්වුවා මිස (අන් කිසිවක්) නොවෙති. 21. නැත්නම් මෙයට පෙර අප ඔවුන්ට යම් කිසි පුස්තකයක් ලබා දී මොවුහු එය ග්‍රහණය කරමින් සිටින්නෝවන්ද? 22. එසේ නැත මොවුන් .නිශ්චය වශයෙන්ම අපි අපගේ පැරැණිතන්ව එක් මාර්ග යක දුටුවෙමු. තවද නිශ්චය වශයෙන්ම අපි ඔවුන්ගේ (එම) පියසටහන් අනුව ගමන් කිරීමෙන්ම සෘජු මග ලබන්නන්ව සිටිමු. යැයි (මුරණ්ඩුවෙන්) කීවෝය. 23. මෙලෙසින්. නිශ්චය වශයෙන්ම අපි අපගේ පැරැණිතන්ව එක් මාර්ගයක දුටුවෙමු (හා) අපි ඔවුන්ගේ (එම) පියසටහන් අනුවම යන්නන් වෙමු.

යැයි එහි වැසියන් කියා මිස කිසිදු නගරයකට අපි අපගේ අනතුරු අගවන්නා නොයැවූයෙමු. 24. ඔබගේ පැරැණිනත්ව ඔබ කුමක් මත දුටුවෝද එයටත් වඩා ඉතා සෘජු මගක් මා ඔබ වෙත ගෙන ආවත් (ඔබ එය පිළිගන්නේ නැති)ද?. යැයි (අනතුරු අගවන්නෝ ඔවුන්ගෙන් පෙරලා) ඇසුවෝය. (එයට ඔවුන් උඩගුවෙන්) .ඔබ කුමක් මගින් එවනු ලැබුවෝද එය නිශ්චය වශයෙන්ම අපි ප්‍රතිකෂේප කරන්නන්ම වෙමු. යැයි කීවෝය. 25. එහෙයින් අපි ඔවුන්ට දඬුවම් කළෙමු. එහෙයින් (මුහම්මද්) අප විසින් එවනු ලැබූ පණිවිඩකරුවන් අසත්‍ය කළවුන්ගේ අවසානය කෙසේ වීදැයි ඔබ බලන්න.

26. තවද (මුහම්මද්) සිය පියා සහ තම සමූහයාට නිශ්චය වශයෙන්ම ඔබ නමදින දෙයින් මම ඉවත් වෙමි යැයි ඉබ්‍රාහිම් කී මොහොත ඔබ මෙනෙහි කරන්න. 27. කවුරුත් මා මැවූවේද එවැනි ඔහු හැර (මම කිසිවෙකු නොනමදිමි). එහෙයින් ඔහු නිශ්චය වශයෙන්ම මට සෘජු මග පෙන්වනු ඇත. (යැයි ඉබ්‍රාහිම් කී සැටිද ඔබ මෙනෙහි කරන්න) 28. තවද (එම ප්‍රකාශය වෙතට) ඔවුන් හැරෙනු පිණිස තම පරම්පරාවෙහි නිත්‍යව පවතින පොරොන්දුවක් බවට එය ඔහු පත් කළේය. 29. (එසේ වුවද) ඔවුන් වෙත සත්‍ය හා පැහැදිලි දූතයා පැමිණෙන තෙක් ඔවුන්වද ඔවුන්ගේ පැරැණිනත්වද සැප සුවය විදින්නට අපි සැලස්වූයෙමු. 30. තවද ඔවුන් වෙත සත්‍යය පැමිණි විට .මෙය හුනියමකි. නිශ්චය වශයෙන්ම අප මෙය ප්‍රතිකෂේප කරන්නන් වමිහ. යැයි ඔවුහු පැවසුවෝය.

31. (තාඉල් හා මක්කම යන) මෙම නගර දෙකෙහි (මුහම්මද්ට වඩා) වැදගත් මිනිසුන් මත මෙම කුර්ආනය පහළ වන්නට තිබුනි නොවේද?. යැයි ඔවුහු (සරදමින්) පවසන්නෝය. 32. (මුහම්මද්) ඔබගේ පරමාධි පතියාගේ භාග්‍යයන් බෙදා

දෙන්නේ ඔවුන්ද? මෙලොව දිවියෙහි ඔවුන්ගේ ජීවනෝපාය ඔවුන් අතර බෙදා දෙන්නේ අපය. ඔවුන්ගෙන් ඇතැමුන් තවත් ඇතැමුන්ව සේවකයන් ලෙසින් තබා ගනු පිණිස ඔවුන්ගෙන් ඇතැමුන්ව තවත් ඇතැමුන්ට වඩා අපි තත්ත්වයෙන් උසස්ද කර ඇත්තෙමු. ඔබගේ පරමාධිපතියාගේ භාග්‍යයන් ඔවුන් රැස් කර තිබෙන දෙයට වඩා ඉතා විශිෂ්ඨය. 33. (ප්‍රතිකේෂ්ප කරන්නන්ට අප කර දෙන යස ඉසුරු බලා අන්) මිනිසුන් (ප්‍රතිකේෂ්ප කරන) එකම ජන සමූහයක් බවට පත් වනු ඇත යන තත්ත්වය නොතිබෙන්නේ නම් පරම දයාබරයාව ප්‍රතිකේෂ්ප කරන්නන්ට ඔවුන්ගේ නිවෙස්වල පියසිද ඔවුන් නැග යන එම පඩිපෙළද රිදියෙන් නිමවා දෙනු ඇත්තෙමු. 34. (එපමණක් නොව) ඔවුන්ගේ නිවසේ ද්වාරයන්ද කුමක් මත ඔවුන් ඇලවී සිටින්නෝද එම ඇදන්ද (අපි රිදියෙන් කර දෙනු ඇත්තෙමු) 35. (රිදියෙන් කීම) රනින්ම (නිමවා දෙනු ඇත්තෙමු). මේ සෑම එකක්ම ලෞකික දිවියේ සැප මිස අන් කිසිවක් නොවේ. ඔබගේ පරමාධිපතියා වෙත බියබැතියන්ට හිමි එලොව ජීවිතයයි.

36. කවුරුත් පරම දයාබරයාගේ උපදෙසට පිටුපාන්නේද ඔහුට අපි ෂයිතානෙකු ව නියම කරන්නෙමු. එහෙයින් ඔහු ඔහුගේ ගජ මිතුරෙකු බවට පත් වනු ඇත. 37. නිශ්චය වශයෙන්ම (එම ෂයිතානුන්) ඔවුන්ව සෘජු මාර්ගයෙන් වළකා ගන්නේය. තවද තමුන් සෘජු මගෙහි සිටින්නන් යැයිද ඔවුහු සිතා ගන්නෝය. 38. අවසානයෙහි (ෂයිතානුවා මිතුරා ලෙසින් ගත්) ඔහු අප වෙත පැමිණි විට (ෂෙයිතාන් අමතා) .මා හා නුඹ අතර බටහිරට හා නැගෙනහිරට තිබෙන දුර තිබෙන්නට තිබුණි නොවේද. යැයි (පසුතැවිල්ලෙන් පවසා තමා නිරයට පත් කර ඇති) .මොහු ඉතා නරක මිතුරෙකි. යැයිද පවසනු ඇත. 39. (එවිට ඔවුන් අමතා) .ඔබ අපරාධ කළ නිසා අද දින

ඔබට (කිසිවක්) එල දෙනු නොමැත. නිශ්චය වශයෙන්ම ඔබ වේදනාවෙහි හවුල් වූවන් ලෙසින්ම වනු ඇත. (යැයි පවසනු ලැබේ)

40. (මුහම්මද්) ඔබට බිහිරෙකුට ඇසෙන්නට සැලසිය හැකිද? නැත්නම් අන්ධයෙකු හා ප්‍රකටව වැරදි මාර්ගයෙහි සිටින්නෙකුට සෘජු මගෙහි ගමන් කරවිය හැකිද? 41. පසුව (මුහම්මද්) ඔබට අපි (මෙලොවින්) ගෙන යන්නෙමු නම් එවිට නිශ්චය වශයෙන්ම ඔවුන්ට දඬුවම් කරන්නන් වෙමු. 42. නැත්නම් අපි ඔවුන්ට පොරොන්දු වූ එම දෙය නිශ්චය වශයෙන්ම ඔබට පෙන්වන්නෙමු. එහෙයින් නිශ්චය වශයෙන්ම අප ඔවුන් වෙත බලය ඇත්තන්මය. 43. එහෙයින් (මුහම්මද්) වහී මගින් ඔබට දන්වන ලද එම දෙය දැඩිව ග්‍රහණය කර ගන්න. නිශ්චය වශයෙන්ම ඔබ සෘජු මාර්ගයෙහි සිටින්නේය. 44. තවද නිශ්චය වශයෙන්ම මෙය ඔබට හා ඔබගේ සමූහයාටද උපදෙසක් වන්නේය.(එහෙයින් මෙය ගැන) ඔබ අසනු ලබන්නේය. 45. (මුහම්මද්) ඔබට පෙර (පැමිණි) දූතයන් අතුරින් අප එවූවන් වෙත පරම දයාබරයා හැර නමදිනු ලබන අන් දෙවින්ව අපි ඇති කර තිබුනෙමුදැයි ඔබ අසන්න.

46. නිශ්චය වශයෙන්ම මූසාව අපගේ සාධක සමග ෆිර්අවුන් වෙත හා ඔහුගේ සමූහයේ ප්‍රධානීන් වෙත අපි එවූවෙමු. එවිට ඔහු .නිශ්චය වශයෙන්ම මම විශ්වයේ පරමාධිපතියාගේ දූතයා වෙමි. යැයි කීවේය. 47. එහෙයින් ඔවුන් වෙත අපගේ සාධකයන් ගෙන ඔහු පැමිණි විට (එයට පිටුපා) ඔවුහු වහා (සරදමින්) සිනාසුනෝය. 48. තවද කිසිදු සාධකයක් එයට පෙර එවනු ලැබූවාට වඩා දෑවැත්ත එකක් ලෙසින් මිස අපි ඔවුන්ට නොපෙන්වූයෙමු. තවද (පාපයෙන්) ඔවුන් මිදෙනු පිණිස (ආරම්භයෙහි කුඩා) හිංසන මගින් ඔවුන්ව අපි ග්‍රහණය කළෙමු. 49. තවද ඔවුන් (මූසා අමතා) .හුනියම්කරුවනි ඔබගේ පරමාධි

පතියා ඔබට කර ඇති පොරොන්දුව මගින් (අපට ආශීර්වාද කරන මෙන්) ඔහුට කන්තලවී කරනු. (එසේ කළහොත්) නිශ්චය වශයෙන්ම අපි (ඔබ කියනා) සෘජු මග ලැබුවත් වෙමු. යැයි කීවෝය. 50. (මූසාගේ කන්තලවීවෙන්) පසුව අප ඔවුන්ගේ වේදනාවා ඉවත් කළ විට ඔවුහු (සිය පොරොන්දුව) උල්ලංඝනය කර දැමීමෝය.

51. තවද ෆිර්අවුන් සිය සමූහයා අමතා .මාගේ සමූහයෙනි! මීසරයේ පාලනය මාගේ නොවේද? මෙම ගංගා මට පහළින් දුවනු (ඔබ නොදකින්නේද?). යැයි කීවේය. 52. තවද නිවටයෙකු වූ හා තවමත් පැහැදිලිව කථා කළ නොහැකි (මූසා වන) මොහුට වඩා මා උසස් කෙනෙකු නොවෙමිද?. (යැයිද) 53. (මූසා මට වඩා උසස් නම්) ඔහු රනින් කළ වළලු පැලඳ සිටිය යුතුයි නොවේද? නැත්නම් ඔහු සමග සුරදුකයන් එක්ව පැමිණිය යුතුයි නොවේද? (යැයිද ෆිර්අවුන් කීවේය) 54. (මෙලසින්) ඔහු තම සමූහයාව (පහසුවෙන් මුලා කළ හැකිය යැයි) සුළු කොට තැකුවේය. එහෙයින් ඔවුන් ඔහුට අවනත වූහ. නිශ්චය වශයෙන්ම ඔවුන් පාපතර සමූහයක්වම සිටියහ. 55. (මෙලෙසින්) ඔවුන් අප කෝප ගැන්වූ විට අපි ඔවුන්ට දඬුවම් කළෙමු. පසුව ඔවුන් සියල්ලන්වම අපි ගිල්වා දමුවෙමු. 56. එයින් පසුව අපි ඔවුන්ව (දඬුවම් ලබා) ඉකුත්වූවන් හා පසුව එන්නන්ට ආදර්ශයක් ලෙසිනුත් පත් කළෙමු.

57. තවද (මුහම්මද්) මර්යම්ගේ පුත්‍රයා නිදසුනක් ලෙසින් පවසන ලද කල එවිට එය පිළිබඳ ඔබගේ සමූහයා (සරදම් කරමින්) කැකෝ ගැසූහ. 58. තවද අපගේ දෙවිවරුන් ඉතා උසස්ද නැත්නම් ඔහුද?. යැයිද ඔවුහු අසන්නෝය. (නිෂ්ඵල) තර්කයකට මිස ඔවුන් ඔහුව නිදසුනක් ලෙසින් නොපැවසූහ. තවද මොවුහු (නිෂ්ඵල) තර්ක කරන සමූහයක්වම සිටින්නෝය.

59. (ඊසා වන) ඔහු අපගේ ගැත්තෙකු මිස (දෙවියෙකු) නොවේ. ඔහු මත අප ආශීර්වාද කර ඉස්රායේල්ගේ ජනයාට ඔහුව අපි ආදර්ශයක් කළෙමු. 60. අප සිතා තිබුනහොත් ඔබ වෙනුවට සුරදුකයන්ව අප ලොව ඇති කරන්නට තිබුනි. (ඔබගෙන් පසු ඔවුන් පොළොවේ) පැවතෙන්නන් වන්නට තිබුනි. 61. තවද .නිශ්චය වශයෙන්ම (ඊසා වන) ඔහු එලොව දිනයේ එක් සාධකයකි. එහෙයින් නිශ්චය වශයෙන්ම ඔබ මේ විෂයයෙහි සැක නොවන්න. ඔබ මාවම අනුගමනය කරන්න. සෘජු මග වන්නේ මෙයයි. යැයි (මුහම්මද්) ඔබ පවසන්න. 62. (සෘජු මග ගමන් කිරීමෙන්) ෂයිතාන් ඔබව වළක්වා නොගනිත්වා. ඔහු ඔබට ප්‍රකට සතුරෙකි. (යැයිද ඔබ පවසන්න)

63. තවද ඊසා පැහැදිලි සාධක රැගෙන පැමිණ විට නිශ්චය වශයෙන්ම මම ඔබ වෙත ඥාණය ගෙනැවිත් ඇත්තෙමි. කුමක් විෂයයෙහි ඔබ මතහේද ඇති කරමින් සිටින්නේද එවන් ඇතැම් දෙය ඔබට පැහැදිලි කර දෙන්නටද (මම පැමිණ ඇත්තෙමි) එහෙයින් අල්ලාහ්ට අවනත වී මා අනුගමනය කරන්න යැයි ඔහු (සිය සමූහයා අමතා) කීවේය. 64. මාගේ පරමාධිපතියා සහ ඔබගේ පරමාධිපතියා නිශ්චය වශයෙන්ම අල්ලාහ්ය. එහෙයින් ඔහුවම නමදින්න. සෘජු මග වන්නේ මෙයයි. යැයිද ඔහු කීවේය). 65. පසුව ඔවුන් අතර (බිහිවුනු) විවිධ පිරිස් මතහේද ඇති කර ගත්හ. එහෙයින් අපරාධ කළ ඔවුන්ට වේදනාකාරී දිනයෙහි හිංසාවේ බේදය ඇත්තේමය.

66. ඔවුන්ට නොහැඟෙන ලෙසින් එලොව දිනය ඔවුන් වෙත හිටිහැටියේ පැමිණීම හැර (අන් කිසිවක්) ඔවුහු බලා සිටින්නෝද? 67. බියබැතියන් හැර (ලොව සිටි) ගජ මිතුරන් (පවා) එදින කෙනෙකු තව කෙනෙකුට සතුරන් වනු ඇත. 68. (එදින බියබැතියන් අමතා) .මාගේ ගැත්තනි! අද දින ඔබට

කිසිදු බියක් නොමැත. (කිසිවක් ගැන ඔබ) සංවේගයට පත් වන්නේද නැත. (යැයි පවසනු ලැබේ) 69. ඔවුන් කෙබඳුන්ද යත් අපගේ වැකි විශ්වාස කර අපට මුළුමනින් අවනත වූවන්ව සිටියවුන් මොවුන්ය. 70. ඔබ හා ඔබගේ බිරියන් ආනන්දයට පත් කරනු ලැබුවන් ලෙසින් ස්වර්ගයට පිවිසෙන්න. (යැයි ඔවුන්ට කියනු ලැබේ). 71. රන් තැටි හා අත්මිට නොමැති පැන් බඳුන් (ගෙන) ඔවුන් වටා (සේවකයෝ) එති. ඔවුන්ගේ සිත් පතනා දෙයද ඔවුන්ගේ නෙත් පිනවන දෙයද එහි ඇත. තවද .ඔබ මෙහි සදාකාලිකව සිටින්නන්ය. (යැයිද ඔවුන්ට පවසනු ලැබේ). 72. ඔබ ලොව කරමින් සිටි (යහ) ක්‍රියා වෙනුවට මෙයට ඔබව උරුමක්කරුවන් බවට පත් කරනු ලැබූ ස්වර්ගය එයයි. (යැයි කියනු ලබන තැනකි). 73. එහි ඔබට බොහෝ පළතුරු වර්ග ඇත. එයින් ඔබ අනුභව කරනු ඇත.

74. නිශ්චය වශයෙන්ම පව් කළ වැරදිකරුවන් නිරයේ වේදනාවෙහි සදාකල් රැඳෙන්නන්ය. 75. ඔවුන් වෙතින් (වේදනාව) මඳක් හෝ අඩු කරනු නොලැබේ. එ(ම විෂයයෙ)හි ඔවුන් බලාපොරොත්තුද සුන්ව සිටිනු ඇත. 76. තවද ඔවුන්ට අප අපරධ කළේ නැත. එනමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කරන්නන් වූවෝය. 77. (නිරයේ භාරකරු අමතා) .මාලික්! ඔබගේ පරමාධිපතියා (මරණය මගින් හෝ) අපට තීන්දු කරත්වා. යැයි කැඟසනු ඇත. එයට ඔහු නිශ්චය වශයෙන්ම ඔබ මෙලෙසින් (මරණයක් හට නොගෙන සදාකල්) රැඳී සිටිය යුත්තන්මය. යැයි ඔහු පවසනු ඇත. 78. නිශ්චය වශයෙන්ම අපි ඔබ වෙත සත්‍යය ගෙන ආවෙමු. එසේ වුවද ඔබගෙන් වැඩි දෙනෙකු එම සත්‍යය පිළිකුල් කරනවුන්වම සිටියෙහුය. 79. (මුහම්මද්) ඔවුහු යම් කිසි කාර්යක් (ඔබට එරෙහිව) තීරණය කරමින් සිටින්නෝද? එසේ නම් (එයට අවශ්‍ය ප්‍රතිප්‍රහාරය) නිශ්චය වශයෙන්ම අපිද තීරණ කරන්නෙමු.

80. නැත්නම් ඔවුන්ගේ රහස සහ ඔවුන්ගේ රහසිගත සාකච්ඡා නිශ්චය වශයෙන්ම අප සවන් නොවැකෙන්නේය යැයි ඔවුහු සිතමින් සිටින්නෝද? නැත. ඔවුන් සමග සිටින අපගේ (සුර) දූතයෝ (ඒ සියල්ල) සටහන් කරමින් සිටින්නෝය.

81. පරම දයාබරයාට දරුවෙකු සිටියි නම් (ඔහුට) නමදින්නන් අතර පළමු වන්නා මම වෙමි යැයි (මුහම්මද්) ඔවුන්ට පවසන්න. 82. අහසෙහි සහ පොළොවේ පරමාධිපතියා, අර්ෂයේ පරමාධිපතියා ඔවුන් (වැරදි ලෙසින්) වර්ණනා කරන දේවලින් සුවිශ්දධය. 83. එහෙයින් (මුහම්මද්) මොවුන්ට පොරොන්දු වී ඇති ඔවුන්ගේ (එම හිංසනයේ) දිනය මොවුන් හමු වන තෙක් ඔවුන් (නිෂ්ඵල තර්කවල) ගිලී සිටින්නට හා ඔවුන් සෙල්ලම් කරමින් සිටින්නට ඔවුන්ව අත් හැර දමන්න.

84. අහසෙහි ඔහුය පරමාධිපතියා. පොළොවෙහිද ඔහුය පරමාධිපතියා. ඔහු ඥාණාන්විතයාය. සර්වඥයාය. 85. තවද අහස හා පොළොව සහ ඒදෙක අතර ඇති රාජ්‍යයට කවුරුන් හිමිද එවැන්නා ඉතා භාග්‍යවත්තයාය. (අවසාන) හෝරාව පිලිබඳ දැනුම ඇත්තේ ඔහු වෙතය. තවද ඔබ ආපසු ගෙන යනු ලබන්නේද ඔහු වෙතමය.

86. තවද ඔහු හැර මොවුන් (දෙවිවරුන් යැයි) කැඳවන එවුන් (මෙම පාපතරයන් වෙනුවෙන්) ආයාචනා කිරීමට බලය ඇත්තවුන් නොවේ. ඔවුන් දන්නන්ව සිටි විට සත්‍යය මගින් සාක්ෂි දරුවන් වූ ඔවුන් හැර (අන් කිසිවෙක් ආයාචනා කරනවුන් නොවෙති). 87. තවද (මුහම්මද්) ඔවුන්ව මැව්වේ කවුරුන්දැයි ඔබ ඔවුන්ගෙන් ඇසුවහොත් .අල්ලාන්. යැයි නිශ්චය වශයෙන්ම ඔවුහු පවසනු ඇත. එසේ නම් ඔවුහු කොහි හරවනු ලබන්නෝද? 88. මාගේ පරමාධිපතියා නිශ්චය වශයෙන්ම මොවුන් විශ්වාස නොකළ සමූහයක් වෙති යැයි ඔහු පවසනු (ඔහු මනාව දනියි).

89. එහෙයින් ඔබ ඔවුන්ව නොසලකා .ඔබට ශාන්තිය. යැයි පවසා දමනු. පසුව ඔවුන් (මෙහි සත්‍යය) දැන ගනු ඇත.

44. අද් දුහාන් (දුම) (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. භාමීම්
2. පැහැදිලි මෙම පුස්තකය මත දිවුරා. 3. නිශ්චය වශයෙන්ම මෙය භාග්‍යසම්පන්න රැයෙක පහළ කළෙමු. නිශ්චය වශයෙන්ම (මෙමගින්) අපි අනතුරු අඟවන්නෙකුට සිටින්නෙමු. 4. එහි තහවුරු කරන ලද සෑම කාර්යක්ෂම නියම කර ඇත. 5. අප වෙතින් වන ආඥා ලෙසින් (ඒවා සිදු වනු ඇත). නිශ්චය වශයෙන්ම අපි (දුකයන්ව) එවන්නන්ව සිටියෙමු. 6. ඔබගේ පරමාධිපතියා වෙතින් වන ආශීර්වාදයක් ලෙසින් (මෙය පහළ කළෙමු). නිශ්චය වශයෙන්ම ඔහු අසන්නාය ඥාණාන්විතයාය. 7. අහසෙහි හා පොළොවෙහි හා ඒදෙක අතර දෙයෙහි පරමාධිපතියා ඔහුය (යන කරුණෙහි) ඔබ සරීරව සිටින්නේ නම් (මෙය ඔබ වටහා ගනු ඇත). 8. ඔහු හැර අන් පරමාධිපතියෙක් නැත. ජීවය දෙන්නේ ඔහුය. මරණයට පත් කරන්නේද ඔහුය. ඔබගේ පරමාධිපතියා හා ඔබගේ පැරැණිත්තේ පරමාධිපතියාද ඔහුය. 9. එනමුත් ඔවුහු සැකයෙන් සෙල්ලම් කරමින් සිටිති. 10. එහෙයින් අහස පැහැදිලි දුමක් ගෙනෙන දිනය ඔබ බලාපොරොත්තු වන්න. 11. එය මිනිසුන් වටලා ගනු ඇත. මෙය හිංසාකාරී වේදනාවක් වේ. 12. අපගේ පරමාධිපතියාණෙනි! අප වෙතින් මෙම හිංසනය ඔබ ඉවත් කරනු මැන. නිශ්චය වශයෙන්ම අපි ඔබව

විශ්වාස කළවුන් වන්නෙමු. (යැයි ඵදින මිනිසුන් කන්නලව් කරනු ඇත) 13. (එසමයෙහි) ඔවුන්ට දෙසුම් කෙසේ ප්‍රයෝජන වනු ඇතිද? නිශ්චය වශයෙන්ම (සත්‍යය) පැහැදිලි කර දෙන (අපගේ) දූතයන් (මෙයට පෙර) ඔවුන් වෙත පැමිණ ඇත්තේමය. 14. පසුව ඔවුහු (ඔහුට) පිටුපැවෝය. .මොහු (අන් අයෙකු විසින්) උගන්වනු ලැබුවෙකි. (නැත්නම්) උන්මන්තකයෙකි. (යැයි ඔහු ගැන කීවෝය) 15. නිශ්චය වශයෙන්ම (එම) හිංසනය මඳක් ඉවත් කරන්නන්ව අපි සිටින්නෙමු. (එනමුත්) ඔබ (නැවතත් ප්‍රතිකෂේපය කරා) ඇදෙන්නන්වම සිටින්නෙහුය. 16. ඉතා දැඩි ග්‍රහණයක් ලෙසින් ඔවුන්ව ග්‍රහණය කරන දිනයෙහි නිශ්චය වශයෙන්ම අපි ඔවුන්ට දඬුවම් කරන්නන්ව සිටින්නෙමු.

17. තවද මොවුන්ට පෙර ෆිර්අවුන්ගේ සමූහයාව නිශ්චය වශයෙන්ම අපි පරීක්ෂණයට ලක් කළෙමු. ඔවුන් වෙත (අපගේ) ගෞරවනීය දූතයාද පැමිණියේය. 18. අල්ලාන්ගේ ගැත්තන් (වන ඉස්රායේල්ගේ සමූහයාව) මා වෙත භාර කරන්න. නිශ්චය වශයෙන්ම මම ඔබට විශ්වාසනීය කෙනෙකු වෙමි. (යැයිද) 19. තවද අල්ලාන්ට එරෙහිව ඔබ උඩඟු නොවන්න. නිශ්චය වශයෙන්ම මම ඔබ වෙත පැහැදිලි සාධකයක් රැගෙන පැමිණ ඇත්තෙමි. (යැයිද මුසා කීවේය) 20. ඔබ මට ගල් ගසා (මරා) දැමීමට එරෙහිව මාගේ පරමාධිපතියාද ඔබගේ පරමාධිපතියා (ද වන අල්ලාන්)ගෙන් රැකවල් ලබා ඇත්තෙමි (යැයිද) 21. තවද ඔබ විශ්වාස නොකළේ නම් මා වෙතින් ඔබ ඉවත් වන්න (යැයිද මුසා කීවේය)

22. පසුව. නිශ්චය වශයෙන්ම මොවුහු වැරදිකාර සමූහයක්ව සිටින්නෝය. යැයි සිය පරමාධිපතියා අමතා කන්නලව් කළේය. 23. (එයට අල්ලාන්) ඔබ මාගේ ගැත්තන් කැටුව රාත්‍රියෙහි යනු. නිශ්චය වශයෙන්ම ඔබලා ලුහුබදිනු ලබන්නන්ය. 24. තවද (දබැ

වුනු) එම සයුර දෙබෑ වූ ලෙසින්ම අත් හැර යන්න. නිශ්චය වශයෙන්ම ඔවුන් ගිල්විය යුතු සේනාවක්ව සිටින්නෝය (යැයි අල්ලාන් මුසාට දැන්වූයේය) 25. උද්‍යාන හා දියඇලි ගණනාවක්ම ඔවුහු අත් හැර ගියෝය. 26. තවද වගා බිම්ද දැකුම්කළු නිවාසද (ඔවුහු අත්හැර ගියෝය). 27. තවද ඔවුන් කුමකින් සුව පහසුව විඳිමින් සිටියෝද එවැනි සුබෝපභෝගී දේ (රාශියක් ඔවුහු අත්හැර ගියෝය) 28. මෙසේම (එය සිදු වී අවසන් විය). ඒ (සැපසම්පත්) සැමට අත් අයව අපි උරුමක්කාරයන් ලෙසින්ද පත් කළෙමු. 29. (විනාශ වී ගිය) ඔවුන් වෙනුවෙන් අහස හෝ පොළොව වැලපුනේද නැත. (ගැලවී යන්නට) අවකාශ දෙනු ලැබුවන්වද ඔවුන් සිටියේ නැත.

30. තවද (ගිර්අචුන් දුන්) කටුක හිංසනයෙන්ද ඉස්රායේල්ගේ දරුවන්ව අපි නිශ්චය වශයෙන්ම ගලවා ගත්තෙමු. 31. ගිර්අචුන් වෙතින්ද (ඔවුන්ව අපි ගලවා ගත්තෙමු). නිශ්චය වශයෙන්ම ඔහු (මිනිසුන්ට පීඩා දීම උඩගු වීම යනාදියෙනි) සීමාව ඉක්මවන්නන් අතරින් උඩගු වන්නෙකු විය. 32. (ඉස්රායේල්ගේ දරුවන් වන) ඔවුන් ගැන මනාව දැනගෙනම ලෝ වැසියන් අතුරින් නිශ්චය වශයෙන්ම ඔවුන්ව අප තෝරා ගත්තෙමු. 33. තවද කුමක පැහැදිලි පරීක්ෂණයක් තිබුනේද එවැනි සාධක ඔවුන්ට අපි ලබා දුන්නෙමු.

34. නිශ්චය වශයෙන්ම ප්‍රතිකේෂප කරන්නෝ (මෙසේ) කියති. 35. අපට (මෙලොව) ඇති වන පළමු මරණය මිස (එයින් පසු) කිසිවක් (ඇති වන්නේ) නැත. තවද අපි (නැවත) ජීවය දී නැගිටුවනු ලබන්නන්ද නොවෙමු. 36. (තවද) .ඔබ සත්‍යවන්නයින් නම් (නැසී ගිය) අපගේ පැරැණිනන් ගෙනෙනු.(යැයි අභියෝග කළෝය). 37. මොවුන් විශිෂ්ඨයන්ද? නැත්නම් (විශිෂ්ඨයන් වනුයේ) කුබ්ලඅ

සමූහයා සහ ඔවුන්ට පෙර සිටියවුන්ද? ඔවුන්වද අපි විනාශ කර දමුවෙමු. (ඇයිද යත්) ඔවුහු පව් කරන්නන්ව සිටියෝය.

38. අහස් හා පොළොවද ඒදෙක අතර ඇති දෙයද සෙල්ලම් කරන්නන් ලෙසින් අප මැවුවේ නැත. 39. එදෙක අප සත්‍යය මගින් මිස මැවුවේ නැත. එනමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මෙය නොදනිති. 40. නිශ්චය වශයෙන්ම (කින්දු) දිනය ඔවුන් සැමට කාලය නිශ්චය කළ එකකි. 41. එදින මිතුරෙකු තවත් මිතුරෙකුට කිසිදු ඵලක් නොදෙන්නේය. තවද ඔවුහු (අන් අය වෙතින්ද) උදව් කරනු නොලබන්නෝය. 42. අල්ලාහ් ගේ ආශීර්වාදය ලැබුවත් හැර (අන් සියල්ලෝ) විනිශ්චය දිනයේ පරාජය ලබන්නෝය. නිරය ඔවුනට හිමිය. සැබවින්ම ඔහු (අල්ලාහ්) බල සම්පන්නය. දයාවෙන් පරිපූර්ණය.

43. නිශ්චය වශයෙන්ම ජක්කුම් (නම් නිරයේ කටු වාක්‍ෂය. 44. (එයයි) පාපතරයන්ගේ ආහාරයයි. 45. (එය) උණු කරන ලද තඹ මෙන් (ඔවුන්ගේ) උදරවල නටනු ඇත. 46. දූඩි ලෙසින් උණු කරනු ලැබූ ජලය මෙන් (එය නටනු ඇත) 47. (අපරාධකරුවා වන) ඔහුව අල්ලන්න. පසුව නිරයේ මධ්‍යයට ඇද ගෙන යන්න. 48. පසුව ඔහුගේ හිසට උඩින් උණු කරන ලද ජලයේ වේදනාවෙන් වත්කරන්න (යැයි නිරයේ භාරකරුවන්ට අණ කරනු ලැබේ). 49. නුඹ (මෙය) රස විද බලනු. නිශ්චය වශයෙන්ම ඉතා ගෞරවයට හා බුහුමනට පාත්‍ර පුද්ගලයා නුඹය. (යැයි අවඥාවෙන් ඔහුට කියනු ලැබේ). 50. නිශ්චය වශයෙන්ම නුඹ කුමක් ගැන සැක කරමින් සිටියේද එය මෙයයි.(යනුවෙන්ද ඔහුට කියනු ලැබේ).

51. නිශ්චය වශයෙන්ම බියබැතියන් බියෙන් තොර ස්ථානවල සිටිනු ඇත. 52. ස්වර්ගයේ (උද්‍යානවල) සහ දිය ඇලිවල (ඔවුන් සිටිනු ඇත). 53. එකිනෙකාට මුහුණ ලා සිනිඳු මෙන්ම සණ

පට පිළියෙන් සැරසී සිටිනු ඇත. 54. (මෙය සිදු වනු ඇත්තේ) මෙලෙසිනි. තවද නයනාහිරුපිකාවන් වන නව යුවතියන්වද අප ඔවුන්ට සරණපාවා දෙන්නෙමු. 55. වකිතයක් නොමැත්තන්ව පළතුරුවලින් සෑම වර්ගයක්ම ඔවුන් එහි ඉල්ලමින් සිටිනු ඇත. 56. පළමු මරණය හැර එහි කිසිදු මරණයක් ඔවුන් අත් නොවිඳිනු ඇත. තවද නිරයේ වේදනාවෙන් ඔහු ඔවුන්ව රැක ගත්තේය. 57. (මුහම්මද්) මෙය ඔබගේ පරමාධිපතියාගේ භාග්‍යයෙන්ය. එයයි විශිෂ්ඨතම ජයග්‍රහණය. 58. එහෙයින් මෙය ඔබගේ බසින් අප ලිහිල් කර ඇත්තේ ඔවුන් උපදෙස් ලබනු පිණිසය. 59. එහෙයින් (අවසාන තීන්දුව) ඔබ බලා සිටින්න. නිශ්චය වශයෙන්ම ඔවුන්ත් බලා සිටින්නන්මය.

45. අල් ජාසියා - දණින් වැටීම (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. හාමීම්
2. අභිබවන්නා, ඥාණාන්විතයා වන අල්ලාහ්ගෙන් මෙම පුස්තකය පහළ කර ඇත. 3. විශ්වාස කළවුන්ට නිශ්චය වශයෙන්ම අහසෙහි සහ පොළොවෙහි සාධක ඇත. 4. තවද ඔබව මවා තිබීමෙහිද ජීවිත්ව ඔහු පතුරවා තිබීමෙහිද ස්ථිර (විශ්වාසය කරන) සමූහයාට සාධක ඇත. 5. තවද රැ දහවල් මාරුවෙන් මාරුවට පැමිණීමෙහිද එමෙන්ම අහසේ සිට අල්ලාහ් වර්ෂාව පහළ කර එමගින් මරණයට පත් වූ පසු පොළොවට ජීවය දීමෙහිද (විවිධ සතු අනුව) සුළං හරවනු ලැබීමෙහිද (සත්‍යය) වටහා ගන්නා සමූහයාට සාධක ඇත. 6. එය අල්ලාහ්ගේ වැකි

වේ. සත්‍යය මගින් අපි ඔබට එය පාරායණය කර පෙන්වන්නෙමු. එහෙයින් අල්ලාහ්ට සහ ඔහුගේ වැකි (අවිශ්වාස කරන මොවුන් එයින්) පසු කුමන පුවතක් නම් විශ්වාස කරනු ඇතිද?

7. මහත් මුසාවන් කියමින් (ක්‍රියාවෙන්) පාපතරයන් වන සෑම කෙනෙකුටම විනාශයයි. 8. තමන්ට පාරායණය කර පෙන්වනු ලබන අල්ලාහ්ගේ වැකි ඔහු අසන්නේය. පසුව උඩඟු වූ එය නෑසුනාක් මෙන් (සිය ප්‍රතිකේෂ්පයෙහි) මුරණ්ඩුව සිටින්නේය. ඔහුට හිංසාකාරී වේදනාවා මගින් (මුහම්මද්) සුභාරංචි පවසන්න. 9. තවද අපගේ වැකිවලින් කිසිවක් ඔහු දැනගත් විට ඔහු එය සරදමට ගන්නේය. එවැන්නන්ට නින්දා ගෙන දෙන දඬුවම් ඇත. 10. ඔවුන් ඉදිරියේ ඇත්තේ නිරයයි. ඔවුන් (ලොව) ඉපැයූ කිසිම දෙයක් ඔවුන්ට ප්‍රයෝජන දෙන්නේ නැත. අල්ලාහ් හැර ඊකවලුන් ලෙස ඔවුන් ගත්තවුන්ද (ඔවුන්ට ප්‍රයෝජන වන්නේ) නැත. තවද ඔවුන්ට අති විශාල හිංසන ඇත. 11. මෙය සාප්‍ර මාර්ගයයි. තවද සිය පරමාධිපතියාගේ වැකි ප්‍රතිකේෂ කරන එවැන්නවුන්ට ඉතා දැඩි හිංසනයෙන් කටුක වේදනාව ඇත.

12. අල්ලාහ් කෙබන්දෙක්ද යත් සයුර - එහි ඔහුගේ අණ පරිදි නෞකා ගමන් කරනු පිණිසද (එමගින්) ඔහුගේ භාග්‍යයන් ඔබ සොයා ගනු පිණිසද ඔබ තුනි පුදනු පිණිසද ඔබ වෙනුවෙන් එය ඔබගේ වසඟයට පත් කර දී ඇත. 13. තවද අහසෙහි ඇති දේ පොළොවේ ඇතිදේ සියල්ල තමන් වෙතින් ඔබගේ වසඟයට ඔහු පත් කර දී ඇත. නිශ්චය වශයෙන්ම කල්පනා කරන සමූහයාට මෙහි සාධක බොහෝ ඇත.

14. (මුහම්මද්) විශ්වාස කළවුන්ට ඔබ (මෙසේ) පවසන්න: අල්ලාහ්ගේ දින විශ්වාස නොකරන්නන්ට පිරිසක් උපයමින් සිටි දේ වෙනුවට ඔහුම කුලිය දෙනු පිණිස මොවුන් ඔවුන් සමා කරත්වා. 15. කවුරුන් යහකියා කරන්නේද එය ඔහුටම

යහපත්ය. කවුරුත් නරක ක්‍රියා කරන්නේද එය ඔහුටම එරෙහිවයි. පසුව ඔබ ඔබගේ පරමාධිපතියා වෙතම ආපසු ගෙනෙනු ලබන්නෙහුය.

16. නිශ්චය වශයෙන්ම අපි ඉස්රායේල්ගේ දරුවන්ට පුස්තකයද බලයද වක්තෘත්වයද දුන්නෙමු. තවද (අනුභව කිරීම සඳහා) හොඳ දෙයින් අපි ඔවුන්ට ආහාරද දුන්නෙමු. (එපමණක් නොව) ලෝවැසියන්(සැම)ට වඩා අපි ඔවුන් උසස්ද කළෙමු.

17. තවද කාර්යන්වලින් පැහැදිලි දේ අපි ඔවුන්ට දුන්නෙමු. පසුව ඔවුන්ට ඔවුන් අතර ඇති වූ ඊර්ෂ්‍යාව නිසා ඔවුන්ට දැනුම ලැබීමෙන් පසුව මිස ඔවුහු මතහේද ඇති කර නොගත්තෝය. නිශ්චය වශයෙන්ම ඔබගෙ පරමාධිපතියා අවසාන දිනයෙහි ඔවුහු කුමක් විෂයයෙහි මතහේද ඇති කර ගෙන සිටියෝද එහි ඔවුන් අතර තීන්දු කරනු ඇත.

18. පසුව ඔබවද (අපගේ) අණින් වූ එක් මගකට පත් කළෙමු. එහෙයින් ඔබ එයම අනුගමනය කරන්න. (සත්‍යය) නොදැන සිටින්නන්ගේ සිතැඟි ඔබ අනුගමනය නොකරන්න.

19. නිශ්චය වශයෙන්ම ඔවුන් අල්ලාහ්ට විරුද්ධව කිසිදු දෙයක් ඔබගෙන් වළකා නොගන්නෝමය. නිශ්චය වශයෙන්ම අපරාධකරුවන් ඔවුන්ගෙන් ඇතැමෙක් තවත් ඇතැමෙකුට උපකාර කරන්නන්වද සිටින්නෝය. තවද අල්ලාහ් බියබැතියන්ගේ රැකවලාය.

20. (කුර්ආනය වන) මෙය මිනිසුන්ට පැහැදිලි සාධකයක් ලෙසින්ද ස්ථිර විශ්වාස කරන්නන්ට සෘජු මගක්ව හා ආශීර්වාදයක්ව තිබෙන්නේය.

21. විශ්වාස කර යහක්‍රියා කළ එවැන්නන් සේම නපුර උපයාගත් එවැන්නන්වද අප කරනු ඇත යැයි ඔවුන් සිතා ගත්තෝද? (පාපතරයන් වන) ඔවුන් ජීවත් වීම හා මරණයට පත්වීම යන දෙකම සමානය. (මෙයට වෙනස්ව) ඔවුන් තීන්දු

කර ගැනීම ඉතා නරක විය. 22. අහස් හා පොළොව අල්ලාහ් යුක්තිය මගින් මවා ඇත. තවද සෑම කෙනෙකුම ඔවුන් කළ දෙයට කලී දෙනු ලබනු පිණිස (ඔහු මේ සියල්ල මවා ඇත). ඔවුහු අපරාධ කරනු නොලබති.

23. (මුහම්මද්) තමාගේ සිතැඟි තමාගේ පරමාධිපතියා බවට පත් කරගත්තාව ඔබ බැලුවේද? දැනුමෙන් අල්ලාහ් ඔහුව වැරදි මාර්ගයේ අත් හැරියේය. ඔහුගේ සවනෙහිද හදවතෙහිද (අල්ලාහ්) මුද්‍රා තබා ඇත. තවද ඔහුගේ දසුනටද තිරයක් දමා ඇත. අල්ලාහ්ගෙන් පසු ඔහුට සෘජු මග පෙන්වන්නා කවුරුන්ද? (මිනිසුන් ඔබ මෙය) සිතා නොබලන්නෙහුද?

24. මෙහි අපගේ ලෞකික ජීවිතය මිස අන් කිසිවක් නොමැත. අපි (මෙහි නිශ්චය වශයෙන්ම) මරණයට පත්වන්නෙමු. (එතෙක්) ජීවත් වන්නෙමු. කාලය මිස අන් කිසිවක් අප විනාශ නොකරයි. යැයි ඔවුහු පවසති. එය පිළිබඳ කිසිදු දැනුමක් ඔවුන්ට නොමැත. ඔවුන් (මන:කල්පිතව) සිතනවා මිස (අන් කිසි දැනුමක් ඔවුන්ට) නොමැත.

25. තවද අපගේ වැකි පැහැදිලිව ඔවුන්ට පාරයණය කර පෙන්වුවහොත් (සෑම විටම) ඔවුන්ගේ තර්කය වන්නේ .ඔබ සත්‍යවත්තයෙක් නම් අපගේ පැරැණිතන්ව (නැවත පණ දී) ගෙනෙන්න. යන්න මිස අනෙකක් නොවේ. 26. (මුහම්මද්) .අල්ලාහ් ඔබට ජීවය දෙන්නේය. පසුව මරණයට පත් කරන්නේය. පසුව එලොව (නින්දු) දිනය වෙනුවෙන් ඔබ සෑම ඔහු එක් රැස් කරනු ඇත. මෙහි සැකයක් නොමැත. එනමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් (මෙය ගැන) නොදනිති. යැයි ඔබ පවසන්න.

27. තවද අහසෙහි සහ පොළොවේ පාලනය අල්ලාහ්ටම හිමිය. එලොව දිනය ස්ථිර වන එදිනයෙහි (එය) අසත්‍ය කළවුන් අලාහ ලබන්නෝය. 28. (මුහම්මද්) එදින සෑම සමූහයක්ම දණින් වැටී සිටිනු ඔබ දකිනු ඇත. සෑම සමූහයක්ම (ප්‍රශ්න

කිරීම සඳහා) ඔවුන්නොවුන්ගේ සටහන් පොත වෙත කැඳවනු ලබති. .මෙදින ඔබ කරමින් සිටි දෙයට කුලී ලබා දෙනු ඇත. (යැයිද) 29. මෙය ඔබ පිළිබඳ සත්‍යය කියනා පොතයි. නිශ්චය වශයෙන්ම ඔබ කරන දෙය (මෙහි) සටහන් කරන්නන්ව අපි සිටියෙමු.(යැයිද ඔවුන්ට පවසනු ලැබේ)

30. එහෙයින් විශ්වාස කර යහකියා කළ එවැන්නන් ඔවුන්ව ඔවුන්ගේ පරමාධිපතියා සිය ආශීර්වාදයෙහි ඇතුල් කරන්නේය. එයයි පැහැදිලි ජයග්‍රහණය. 31. තවද ප්‍රතිකෂේප කළ එවැන්නන්ව (අමතා) .ඔබට මාගේ වැකි පාරායණය කර පෙන්වමින් සිටින නොලද්දේද? පසුව ඔබ උඩඟු වෙමින් සිටියෙහුය. තවද ඔබ වැරදිකාර සමූහයන්වම සිටියෙහුය. (යැයි පවසනු ලැබේ). 32. තවද .නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය. අවසාන හෝරාව - එහි කිසිදු සැකයක් නොමැත. යැයි පවසනු ලැබුවහොත් අවසාන හෝරාව කුමක්ද කියාවත් අපි නොදනිමු. එය හිස් සිතුවිල්ලක් මිස (අන් කිසිවක්) නොවේ යැයිම අප සිතමු. එය ස්ථිරව විශ්වාස කරන්නන්ව අපි නොවෙමු. යැයි ඔබ කීවෙහුය (යැයි ඔවුන්ට සිහිපත් කරනු ලැබේ).

33. තවද ඔවුන් කරමින් සිටි නරක ක්‍රියා සියල්ල ඔවුන්ට නිරාවරණය වනු ඇත. කුමක් ඔවුන් සරදම් කරමින් සිටියෝද (එදින) එය ඔවුන් වටලා ගනු ඇත. 34. තවද (ඔවුන් අමතා) .ඔබ ඔබගේ මෙදින හමුව අමතක කළාක් මෙන් අද දින අපි ඔබව අමතක කර ඇත්තෙමු. තවද ඔබගේ රැඳුම්පළ නිරයයි. ඔබට කිසිදු උදව්කරුවෙක් නොමැත. යැයිද පවසනු ලැබේ. 35. මෙ(ම අවාසනාවන්ත තත්ත්ව)ය නිශ්චය වශයෙන්ම ඔබ අල්ලාහ්ගේ වැකි සරදමට ගත්තෙහුය යන හේතුව නිසාවෙනි. ලෞකික ජීවිතය ඔබව මුලා කළේය. (යැයිද ඔවුන්ට පවසනු ලැබේ). අද දින ඔවුහු (එම නිරයෙන්) පිටමං කරනු නොලබති. තවද

(ඔවුන්ගේ පරමාධිපතියාව) සතුටු කරනු පිණිස ඔවුන් සොයනුද නොලබති.

36. එහෙයින් අහසෙහි පරමාධිපතියාද පොළොවෙහි පරමාධිපතියා හා ලෝවැසියන්ගේ පරමාධිපතියා වන අල්ලාහ්ටමය සියලු ප්‍රශංසා හිමි වන්නේ. 37. අහසෙහි හා පොළොවේ සාඩම්බරය හිමි වන්නේද ඔහුටමය. අභිබවන්නා ඥාණාන්විතයා ඔහුමය.

46. අල් අහ්කාෆ් - වැලි කඳු (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. හාමිමි

2. අභිබවන්නා ඥාණාන්විතයා වන අල්ලාහ් වෙතින් මෙම පුස්තකය පහළ කර ඇත. 3. අහස හා පොළොවද ඒදෙක අතර ඇති දෙයද සත්‍යය මගින් හා නිශ්චිත වකවානුවක් සහිතවම මිස අප මැවූවේ නැත. තවද ප්‍රතිකෂේප කරන එවැන්නන් තමන්ට අනතුරු අඟවන ලද දෙයට පිටුපාන්නන්ය.

4. (එහෙයින් මුහම්මද්) අල්ලාහ් හැර ඔබ කැඳවන දෙය ඔබ බැලූවෙහුද? පොළොවෙන් කුමක් නම් ඔවුන් මවා තිබේද? නැත්නම් අහස (මවා තිබීමෙහි) හෝ ඔවුන්ට හවුලක් තිබේදැයි ඔබ මා හට පෙන්වන්න. .ඔබ සත්‍යවන්නයින් නම් (මෙයට සාධක පිණිස) මෙයට පෙර වන පුස්තකයක් නැත්නම් දැනුමේ යම් කිසි තොරතුරක් හෝ මා වෙත ගෙනෙන්න යැයි. ඔබ ඔවුන්ට පවසන්න. 5. තවද එලොව දිනය දක්වා අල්ලාහ් හැර කැඳවනු ලැබුවද පිළිතුරු නොදෙන්නන්ව කැඳවන්නාට වඩා

මග වරදවා ගත්තා කවුරුන්ද? ඔවුන් මොවුන්ගේ කැඳවීම ගැන අවධානමින් සිටින්නන්ය. 6. තවද මිනිසුන් එක්රැස් කරනු ලැබුවහොත් (නමදිනු ලැබූ) ඔවුන් (නැමදු) මොවුන්ට සතුරන් වූහ. මොවුන් (තමන්ව) නමදිමින් සිටි බවද ඔවුන් ප්‍රතිකෂේප කර දමනු ඇත.

7. තවද අපගේ වැකි පැහැදිලි ඒවා ලෙසින් ඔවුන්ට පාරායණය කර පෙන්වුවහොත් සත්‍යය ප්‍රතිකෂේප කළ ඔවුන් එය ඔවුන් වෙත පැමිණි විට .මෙය පැහැදිලි හූනියමකි. යැයි කීවෝය. 8. නැත්නම් (මුහම්මද්) . මෙම (කුර්ආන)ය ඔහු ගොතා ගත්තේය. යැයි (ඔබ ගැන) ඔවුහු පවසන්නෝද? (එසේ නම්) මෙය මා ගොතා තිබුනහොත් අල්ලාහ් වෙතින් වන (මා වෙත දඬුවම් ලෙසින් එන) කිසිවක් වළක්වන්නට ඔබ හැකියාව නොලබන්නෙහුය. මෙය පිළිබඳ කුමක ඔබ ගැලී සිටින්නෙහුද එය ගැන ඔහු මනාව දන්නාය. (එහෙයින්) මා හා ඔබ අතර සාක්ෂියක් ලෙසින් සිටින්නට ඔහුම ප්‍රමාණවත්ය. ඔහු සමාවන්නාය දයාබරයාය.

9. (මුහම්මද්). දූතයන්ගෙන් මම නවකයෙක් නොවුයෙමි. තවද මට හා ඔබට කුමක් කරනු ලබනු ඇති දැයි මම නොදනිමි. මට වහී මගින් දන්වනු ලබන දෙය හැර (අනෙකක්) මා අනුගමනය කරන්නේද නැත. තවද මා ප්‍රසිද්ධියේ අනතුරු අඟවන්නෙකු මිස අන් කිසිවෙක් නොවේ. යැයි පවසන්න. 10. තවද (මුහම්මද්) .මෙය අල්ලාහ් වෙතින් පැමිණියක්ව තිබී ඔබ එය ප්‍රතිකෂේප කර ඉස්රායේල්ගේ දරුවන් අතර වන සාක්ෂි දරන්නෙක් මෙවැන්නකට සාක්ෂිද දරා පසුව ඔහු මෙය විශ්වාස කර (එනමුත් ඔබ මෙය පිළිනොගෙන) උඩඟු වන්නෙහුය නම් එය ගැන ඔබ කුමක් සිතන්නේද? නිශ්චය වශයෙන්ම අපරාධකාර සමූහයාව අල්ලාහ් සෘජු මග ගමන් කරවන්නේ නැත. යැයි ඔබ පවසන්න.

11. මෙය යහපත් දෙයක් නම් එය කෙරෙහි ඔවුන් අපව ඉස්සර කර තිබෙන්නේ නැත. යැයි ප්‍රතිකේෂ්ප කරන්නන් විශ්වාසිතයන්ට කියන්නෝය. ඔවුන් මෙමගින් සෘජු මග නොලබන විට .මෙය පැරණි මුසාවකි. යැයි ඔවුහු පවසන්නෝය.

12. මෙයට පෙර මුසාගේ පුස්තකය මග පෙන්වන්නක්ව හා ආශීර්වාදයක්ව තිබුනේය. (කුර්ආනය වන) මෙය (එය) සත්‍ය (යැයි තහවුරු) කරන අරාබි බසින් වන පුස්තකයයි. (මෙය) අපරාධ කරන්නන්ට අනතුරු අඟවන්නටද යහකියා කරනවුන්ට සුභාරංචියක්වද තිබෙන්නේය.

13. නිශ්චය වශයෙන්ම අපගේ පරමාධිපතියා අල්ලාහ්ය. යැයි පවසා එහි ස්ථිරව සිටින එවැන්නන්ට කිසිදු වකිතයක් නැත. ඔවුහු දුකටද පත් නොවෙති. 14. ඔවුහු ස්වර්ගයේ අය වෙති. ඔවුන් කරමින් සිටි දෙය වෙනුවෙන් එහි සදාකල් රැඳී සිටින්නන්ය.

15. තවද තම දෙමව්පියන්ට යහපත කරන මෙන් අපි මිනිසාට උපදෙස් කළෙමු. ඔහුගේ මව අසීරුතාවයෙන් ඔහුව (සිය කුසෙහි) දරා සිට අසීරුතාවයෙන්ම ඔහුව වදන්නීය. (ඇය) ඔහුව ගර්භයේ දරා සිටීමද ඔහුට කිරි අමතක කරවීමද මාස තිහ(ක අසීරු කාර්ය භාරය)කි. පසුව මොහු තුරුණු විය ලැබ (පසුව) හතළිස් වියට පැමිණි විට .මාගේ පරමාධිපතියාණෙනි ඔබ මා කෙරෙහිද මාගේ දෙමව්පියන් කෙරෙහිද කළ ඔබගේ ආශීර්වාදය වෙනුවෙන් මා (ඔබට) තුනී පුදා ඔබ කුමක් පිළිග න්නේද එම යහකියා කරන්නට මා (සිතේ කැමැත්ත) පුබුදුවනු මැනවි. මා වෙනුවෙන් මාගෙන් පැවතෙන්නන් ප්‍රකෘතිමත් කරනු මැන. නිශ්චය වශයෙන්ම මම පසුතැවිලි වී ඔබ වෙත හැරී ඇත්තෙමි. නිශ්චය වශයෙන්ම මම මුස්ලිම්වරුන්ගෙන් කෙනෙකුව සිටිමි. යැයි ඔහු පවසයි. 16. ඔවුන් කෙබන්දන්ද යත් ස්වර්ගයේ අය සිටින ඔවුන් කළ කියාවලින්

ඉතා අලංකාර ක්‍රියා අප පිළිගෙන ඔවුන්ගේ වැරදි දේ අපි නොසලකා හරින්නෙමු. ඔවුන්ට පොරොන්දු වී තිබුණු දෙය සත්‍ය පොරොන්දුව වේ.

17. කෙනෙකු (එලොව පිළිබඳ උපදෙස් දෙන) සිය දෙමව්පියන් අමතා .ඡ් ඔබට කුමක් වීද? (මම මරණයට පත් වූ පසු මට නැවත ජීවය දී සොහොනින්) මම පිට කරනු ලබන්නෙමි යැයි මා බිය ගන්වන්නෙහුද? නිශ්චය වශයෙන්ම මට පෙර පරම්පරා කිහිපයක් ගොස් ඇත්තාහ. (ඔවුන්ට එවැන්නක් සිදු වූ බවක් නොපෙනේ). යැයි කීවේය. (ප්‍රතිකෂේපයේ පවිත් ඔහුව) රැක ගන්නා මෙන් ඒදෙදෙනා අල්ලාහ්ගෙන් කන්නලව් කර (එයින් පසුව සිය පුත්‍රයා අමතා) .නුඹට කිනම් විනාශයක් වීද? නුඹ විශ්වාස කරනු. නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය. (යැයි එම දෙමව්පියන් කීවෝය). එවිට ඔහු (නැවතත්) .මේ සියල්ල පැරැණිත්තේ මනාකල්පිත කථා මිස අන් කිසිවක් නොවේ. යැයි කීවේය. 18. මෙවැන්නන් මොවුන්ට පෙර ජීන් හා මිනිස් සමූහයන්හි ගියවුන් විෂයයෙහි පරමාධිපතියාගේ ප්‍රකාශය සත්‍ය වූ එවැන්නන්ය. නිශ්චය වශයෙන්ම ඔවුහු අලාහ ලැබුවන් වූහ.

19. (මේ) සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්‍රියාවට (සුදුසු) තනතුරු ඇත. ඔවුන්ගේ ක්‍රියාවලට හිමි කුලිය ඔහු ඔවුන්ට සපිරීමටද (තනතුරු දෙනු ලැබේ). ඔවුහු අසාධාරණය කරනු නොලබති. 20. තවද ප්‍රතිකෂේප කළවුන් නිරය ඉදිරියට ගෙනෙනු ලබන දිනයෙහි .ඔබගේ යහපත ඔබගේ ලෞකික දිවියෙහි ඔබ නැති කළෙහුය. එය මගින් සැපතද වින්දෙහුය. එහෙයින් ඔබ පොළොවෙහි අයුක්ති සහගතව උඩඟු වෙමින් සිටි නිසාද තවද පව් කරමින් සිටි හෙයින්ද නින්දිත වේදනාව අද දින ඔබ කුලී වශයෙන් දෙනු ලබන්නෙහුය (යැයි පවසනු ලැබේ).

21. (මුහම්මද්) ආදී සමූහයාගේ සොහොයුරා (වන වක්තෘ හුද්)ව වැලි කඳුවල සිටි සිය සමූහයාට ඔහු අනතුරු ඇඟවූ (මොහොත ඔබ මෙනෙහි කරන්න) ඔහුට පෙරද ඔහුගෙන් පසුද අනතුරු අඟවන්නෝ නිශ්චය වශයෙන්ම පැමිණ සිටියෝමය. (හුද් සිය සමූහයා අමතා) .අල්ලාන් හැර (අනෙකෙක්) නොතමදින්න. නිශ්චය වශයෙන්ම දූවැන්න දිනයේ හිංසනය ඔබ මත (ඇති වීම පිළිබඳ) මම බිය වෙමි. (යැයි කීවේය) 22. (එයට) ඔවුන්. අපගේ දෙවිවරුන්ගෙන් අපව හරවන්නට ඔබ අප වෙත පැමිණියෙහිද? ඔබ සත්‍යවන්නයෙක් නම් කුමකින් ඔබ අපට පොරොන්දු වන්නේද එ(ම හිංසන)ය අප වෙත ගෙනෙන්න. යැයි (අභියෝග කරමින්) කීවෝය.

23. (එයට) ඔහු .(හිංසනය කවදාදැයි යන) දැනුම ඇත්තේ අල්ලාන් වෙතමය. හැරත් කුමක් මගින් මා එවනු ලැබුවෙමිද එයයි මා ඔබට දන්වා සිටිනුයේ. එසේ වුවද මම ඔබව අනුවණ සමූහයක් ලෙසින්ම දකින්නෙමි. යැයි කීවේය.

24. පසුව සිය තැනිතලා කරා එන වළාකුළු ලෙසින් එය ඔවුන් දුටු විට. මෙය අපට වර්ෂාව වස්සවන වළාකුළුමය. යැයි ඔවුන් කීවෝය. (එයට ඔවුන් අමතා) .එසේ නොවේ. කුමක් සඳහා ඔබ ඉක්මන් වූයේද එ(ම හිංසන)යයි මෙය. (මෙය එක්තරා) රුදුරු සුළඟකි. මෙහි හිංසාකාරී වේදනාව ඇත. (යයිද)

25. එය තම පරමාධිපතියාගේ අණ පරිදි සියළුම දේ විනාශ කර දමනු ඇත. යැයිද හුද් පැවසුවේය). ඔවුන්ගේ නිවහන් හැර අන් කිසිවක් දක්නට නැතියවුන් බවට ඔවුන් උදැසන ලබා ගත්හ. මෙලෙසින් අපරාධ කරන සමූහයන්ට අපි කුලිය දෙන්නෙමු.

26. තවද කුමකින් ඔබට අපි පහසුකම් ලබා නුදුන්නෙමුද එහි ඔවුන්ට අපි පහසුකම ලබා දී තිබුනෙමු. තවද ඔවුන්ට සවනද දසුනද හදවත්ද අපි ඇති කළෙමු. එනමුදු ඔවුන්

අල්ලාහ්ගේ වැකි අසත්‍ය කරමින් සිටි විට ඔවුන්ගේ සවන හෝ දසුන් හෝ හදවත් ඔවුන්ට කිසිදු ප්‍රයෝජනයක් නුදුන්නේය. කුමක් ඔවුන් සරදම් කරමින් සිටියෝද එය ඔවුන් වටලා ගත්තේය. 27. ඔබ සිසාරා ඇති ගම් අපි නිශ්චය වශයෙන්ම විනාශ කර දැමීමෙමු. ඔවුන් (පාපයෙන්) මිඳෙනු පිණිස (අපගේ) සාධක අපි නැවත නැවත පෙන්වූයෙමු. 28. (තමන්ව අල්ලාහ්ට) සමීප කරනු ඇති දෙව්වරුන් යැයි අල්ලාහ් නොවන දෙය ගත් එවැන්නවුන් මොවුන්ට උපකාර කරන්නට තිබුනි නොවේද? ඔවුහු සියල්ලෝම මොවුන්ගෙන් වසන් වූවෝය. මෙය ඔවුන් අසත්‍යව කී දෙයද ඔවුන් ගොතමින් කී එම දෙයයි (යන කරුණ පැහැදිලි වී ඇත).

29. (මුහම්මද්) ජීන්වරුන්ගෙන් ඇතැමෙකුට මෙම කුර්ආනය ඔවුන් අසනු පිණිස ඔබ වෙත අප හැරවූ සැටි (මෙනෙහි කරන්න). පසුව එහි පැමිණ (ඇතැමෙක් තවත් ඇතැමුන්ට) මුව පියා සිටින්න. යැයි කීවෝය. පසුව එය (පාරායණය කර) අවසන් වූ විට අනතුරු අඟවන්නන් ලෙසින් සිය සමූහයා වෙත ආපසු හැරුනහ. 30. (ගොස්) .අපගේ පිරිසේ අයවළුන් නිශ්චය වශයෙන්ම අපි පුස්තකයකට සවන් දුන්නෙමු. (එය) තමාට පෙර ඇති දෙය සත්‍ය කරනා අතරම මුසාගෙන් පසු (එය) පහළ කරනු ලැබ ඇත. එය සත්‍යය කරාද සෘජු මග කරාද මග පෙන්වන්නේය. යැයි කීවෝය. 31. (තවද) .අපගේ සමූහයෙහි අල්ලාහ්ගේ ඇරයුම්කරුට ඔබ ප්‍රතිචාර දක්වන්න. තවද ඔහුව විශ්වාස කරන්න. (එවිට) ඔබගේ පාපයන් ඔබ වෙනුවෙන් ඔහු (එනම් අල්ලාහ්) සමා කරනු ඇත. තවද හිංසාකාරී වේදනාවෙන්ද ඔහු ඔබව රැක ගනු ඇත. (යැයිද) 32. කවුරුත් අල්ලාහ්ගේ ඇරයුම් කරුට ප්‍රතිචාර නොදැක්වූයේද ඔහු (අල්ලාහ්ව) පොළොවෙහි හැකියා නොමැත්තෙකු බවට පත් කරන්නෙක්

වනු නොමැත. ඔහු හැර ඔහුට උදව් කරන්නන්ද (තවත්) නැත. ඔවුහු ප්‍රකට වැරදි මගකම සිටිති. (යැයිද කුර්ආනයට සවන් දුන් එම ජන්වරු කීවෝය).

33. නිශ්චය වශයෙන්ම අහස් හා පොළොවද මවා තවද ඒවා මැවීමෙන් විඩාවට නොපත් එවැනි අල්ලාහ් මරණයට පත්වූවන්ට නැවත ජීවය දීමට හැකියාව ඇත්තෙකු බව ඔවුහු නුදුටුවෝද? එසේය. ඔහු සෑම දෙයක් මතම බලය ඇත්තාය.

34. තවද ප්‍රතිකෂේප කළවුන්ව නිරය ඉදිරියට ගෙනෙනු ලබන දිනයෙහි (ඔවුන් අමතා) මෙය සත්‍යව නොතිබේද? (යැයි අසනු ලැබේ). (එයට) එසේනම් ඔවුන් අපගේ පරමාධිපතියා මත දිවුරා එසේය (මෙය සත්‍යමය) යැයි කියනු ඇත. (එවිට ඔවුන් අමතා) ඔබ ප්‍රතිකෂේප කරමින් සිටි හේතුව නිසා (මෙම) හිංසනය ඔබ රස විඳිමින් සිටින්න යැයි ඔහු (අල්ලාහ්) කියනු ඇත.

35. (මුහම්මද්) අපගේ දූතයන් අතුරින් වන ස්ථීර අයවළුන් (දුක් ගැහැට) ඉවසා සිටියාක් මෙන් ඔබද ඉවසා සිටින්න. (ප්‍රතිකෂේප කරන) ඔවුන් වෙනුවෙන් ඔබ ඉක්මන්ද නොවන්න. ඔවුන්ට පොරොන්දු වූ දෙය ඔවුන් දකින දිනයෙහි (මෙම ලොවෙහි) එක් දහවලක හෝරාවක් මිස තමන් මෙහි රැඳී නොසිටියවුන් සේ ඔවුන් සිටිනු ඇත. (මෙය ඔබ විසින්) දැන්විය යුත්තකි. එහෙයින් පව් කළ පිරිස් හැර (අන් කිසිවෙක්) විනාශ කරනු ලබන්ද?

47. මුහුම්මද් - අවසන් පණිවුඩකරුවා (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. (සත්‍යය) ප්‍රතිකෂේප කරමින් අල්ලාහ්ගේ මාර්ගය වෙතින් (මිනිසුන්) වළකමින් සිටින එවැන්නවුන්ගේ ක්‍රියා ඔහු අපතේ හැර දැමීමේය. 2. තවද විශ්වාස කර යහකියාද කර මුහුම්මද් වෙත පහළ කරන ලද දෙය - එය තම පරමාධිපතියා වෙතින් පැමිණ ඇති සත්‍යයව තිබෙන විට- විශ්වාස කළ එවැන්නන්ගේ අක්‍රමික ඔවුන් වෙතින් යවා ඔවුන්ගේ තත්ත්වය ඔහු ප්‍රකාශිත කළේය. 3. එය (ඇයිදයන්) නිශ්චය වශයෙන්ම ප්‍රතිකෂේප කරන්නෝ අසත්‍යය අනුගමනය කළෝය. විශ්වාස කළවුන් නිශ්චය වශයෙන්ම සිය පරමාධිපතියා වෙතින් පැමිණි සත්‍යය අනුගමනය කළ නිසා. මෙලෙසින්ම (අන්) මිනිසුන්හට අල්ලාහ් ඔවුන්ගේ තත්ත්වය නිදසුන් කරන්නේය.

4. එහෙයින් (ඔබ සමග යුධ වැද ඇති) ප්‍රතිකෂේප කරන්නන්ව ඔබ මුණගැහුනහොත් ඔවුන්ගේ ගෙල පිටුපස කපන්න. අවසානයෙහි ඔවුන් සමග දරුණු ලෙස සටන් කර (ඔවුන්ව ග්‍රහණය කර ගතහොත්) එවිට (සිරකරුවන්ගේ) බැමි තද කරන්න. පසුව ඔවුන්ව (කුසල් පතා) නිදහස් කරන්න. එසේ නොමැති නම් යුද්ධය (කරන්නන් තම) අවි බිම තබන තෙක් (ඔවුන්ගෙන්) වන්දි ගැනීමයි. මෙයයි (අල්ලාහ්ගේ අණ). අල්ලාහ් සිතා සිටියහොත් (මෙයට පෙරම) ඔවුන්ට දඬුවම් පමුණුවා තිබෙනු ඇත. එසේ වුවද (සටන් කරන්නට අණ කළේ) ඔබගෙන් ඇතැමෙකු මගින් තවත් ඇතැමෙකුට පරීක්ෂා කරනු පිණිසය. තවද අල්ලාහ්ගේ මාර්ගයේ මරණු ලැබූ එවැන්නන්ගේ යහකියා

ඔහු අපතේ යවන්නේ නැත. 5. ඔවුන්ව ඔහු සෘජු මග ගමන් කරවන්නේය. ඔවුන්ගේ තත්ත්වයද ඔහු ප්‍රකෘතිමත් කරන්නේය. 6. තවද ඔහු කුමක් ඔවුන්ට දන්වා සිටියේද එම ස්වර්ගයට ඔවුන්ව ඔහු ඇතුළු කරවන්නේය.

7. විශ්වාස කළවුනි ඔබ අල්ලාහ්ට උපකාර කළහොත් ඔහු ඔබට උපකාර කරනු ඇත. තවද ඔබගේ පාද ස්ථිර කරනුද ඇත. 8. තවද ප්‍රතිකේෂ්ප කළ එවැන්නන්ට බේදයමය. ඔවුන්ගේ ක්‍රියා ඔහු අපතේ යැව්වේය. 9. මෙය (ඇයිද යත්) අල්ලාහ් පහළ කළ දෙය නිශ්චය වශයෙන්ම ඔවුහු පිළිකුල් කළෝය යන හේතුව නිසාය. එහෙයින් ඔවුන්ගේ ක්‍රියා ඔහු නිෂ්ඵල කර දැමුවේය. 10. ඔවුන් භූමියෙහි සැරිසැර නොබැලුවෝද? (එසේ කළේ නම්) ඔවුන්ට පෙර (ප්‍රතිකේෂ්ප කරමින්) සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුන් දැක ගනු ඇත. ඔවුන් මත අල්ලාහ් සහමුලින්ම විනාශය ඇති කළේය. (වර්තමානයෙහි) ප්‍රතිකේෂ්ප කරන්නන්ටද මෙවැනිම වූ දේ ඇත. 11. මෙය (ඇයිද යත්) නිශ්චය වශයෙන්ම අල්ලාහ් විශ්වාසිකයන්ගේ රැකවලාය හෙයින් හා නිශ්චය වශයෙන්ම ප්‍රතිකේෂ්ප කරන එවැන්නන්ට රැකවලුන් (කිසිවෙකු) නැතය යන හේතුව නිසාය.

12. නිශ්චය වශයෙන්ම අල්ලාහ් විශ්වාස කර යහක්‍රියා කළවුන්ව ස්වර්ගයට ප්‍රවිශ්ට කරවන්නේය. එයට පහළින් දිය දහරා ගලා යමින් තිබෙනු ඇත. තවද ප්‍රතිකේෂ්ප කරන එවැන්නෝ (ලෝකික) සුවය විඳිමින් සිටුවාවුන් අනුභව කරන්නාක් මෙන්ම කමින්ද සිටින්නෝය. (එහෙයින්) ඔවුන්ගේ රැඳුම්පළ නිරයයි. 13. තවද ඔබව පිට මං කළ නගරයට වඩා නගර කිහිපයක (එහි වාසය කළවුන් මොවුන්ට වඩා) ශක්තියෙන් ඉතා දැඩිව සිටියහ. ඔවුන්ව අපි විනාශ කර දැමීමෙමු. (එසමයෙහි) ඔවුන්ට උදව් කරනවුන් කිසිවෙකු නොසිටියහ.

14. එහෙයින් තම පරමාධිපතියා වෙතින් වන පැහැදිලි සාධක මත සිටින ඔහු සහ කවුරුන්ගේ ක්‍රියාවේ නපුර ඔහුට අලංකාර කර පෙන්වනු ලදුව සිය සිතැඟි අනුගමනය කරන එවැන්නන්ට සම වනු ඇතිද? 15. බියබැතියන්ට පොරොන්දු වන ලද ස්වර්ගයේ ස්වභාවය කෙබඳුද යත් එහි (වර්ණය) වෙනස් නොවන ජලයෙන් යුත් ගංගාද කිරියෙන් (වූ) රසය වෙනස් නොවන ගංගාද) එය පානය කරන්නන්ට විශිෂ්ඨ රසය දනවන මත්පැන් ගංගාද පැහැදිලි මීපැණියෙන් (වූ) ගංගාද ඇත. (තවද) එහි ඔවුන්ට විවිධ වර්ගයේ පළතුරු හා ඔවුන්ගේ පරමාධිපතියාගේ සමාවද ඇත. (මෙවන් භාග්‍ය ලැබූ එවැන්නන් සහ) නිරයේ සදාකල් රැඳෙමින් උණු ජලයද පොවනු ලැබ (එනිසා) ඔවුන්ගේ බඩවැලේ කැබලි කැබලිවලට ඉරී යන්නන් හා සම වෙත්ද?

16. (මුහම්මද්) ඔවුන් අතර ඔබට සවන් යොමන්නන්ද සිටිති. එය කෙතෙක්ද යත් ඔවුන් ඔබ වෙතින් පිටත් වූ විට දැනුම දෙනු ලැබුවන් අමතා (වක්තාවරයා වන) ඔහු මඳකට පෙර කුමක් කීවේද? යැයි (ව්‍යාජ ව්‍යාකූලතාවයෙන්) අසති. ඔවුන් කෙබන්දන්ද යත් ඔවුන්ගේ හදවත්වලට අල්ලාහ් මුද්‍රා තබා ඇත. තවද මොවුහු තම සිතඟිම අනුගමනය කළෝය. 17. තවද සෘජු මග ලැබුවන්ට ඔවුන්ගේ සෘජු මග ඔහු තවත් වැඩි කර ඔවුන්ට ඔවුන්ගේ බියබැතිව ඔහු ලබා දුන්නේය.

18. (එහෙයින්) (මුහම්මද් ප්‍රතිකෂේප කරන) ඔවුන් එලොව ඔවුන් කරා හිටිහැටියේ පැමිණීම හැර අන් කිසිවක් බලාපොරොත්තු වෙතිද? එහි සලකුණු නිශ්චය වශයෙන්ම පැමිණ ඇත. එය පැමිණියහොත් (අල්ලාහ්ගේ උපදෙස්) ඔවුන් සිහි කිරීම ඔවුන්ට කෙසේ(එල දෙන්න)ද? 19. එහෙයින් (මුහම්මද්) නිශ්චය වශයෙන්ම අල්ලාහ් හැර නැමදීමට සුදුසු අන් දෙවියෙක් නැති බව දැන ගන්න. ඔබගේ පාපයන් වෙනුවෙන්ද විශ්වාස

කළ පුරුෂයින් හා විශ්වාස කළ ස්ත්‍රීන්(ගේ පාප) වෙනුවෙන් ඔබ සමාව අයදින්න. තවද (විශ්වාස කළවුනි) ඔබගේ ක්‍රියාවලට හිමි තැනද ඔබගේ රැඳුම්පළද අල්ලාහ් දන්නේය.

20. තවද විශ්වාසිතයෝ (යුධ කිරීම පිළිබඳ) එක් පරිච්ඡේදයක් පහළ විය යුතු නොවේදැයි කියති. එවන් ස්ථිර පරිච්ඡේදයක් පහළ කර එහි යුද්ධය පිළිබඳ පවසා තිබුනහොත් තම හදවත්වල රෝගය ඇත්තවුන් මරණ වේදනාවට ලක් වී සිහිසුන්ව සිටින්නන් බලන්නාක් මෙන් ඔබ දෙස බලනු ඔබ දකිනු ඇත. එහෙයින් (ඔවුන්ව විනාශ කරන දෙය) ඔවුන්ට සමීප වී ඇත.

21. (මුහම්මද්) ඔබට අවනත වී කටයුතු කිරීමද (ඔබ සමග) ගරුත්වයෙන් යුතුව කථා කිරීමය (ඔවුන්ට සුදුසු). එහෙයින් (යුද්ධ කිරීමේ) කාර්යය ස්ථිර වුවහොත් එවිට අල්ලාහ්ට ඔවුන් අවංකව ක්‍රියා කළහොත් එය ඔවුන්ට යහපත් වනු ඇත. 22. ඔබ පිටුපාත්තේ නම් පොළොවෙහි කලබල ඇති කරන්නටත් ලේ නැකමින් යුත් ඔබගේ ඥාතීන්(ගේ සබඳතාවය) සිද දමන්නටත් ඔබ ඉදිරිපත් වන්නෙහුද? 23. ඔවුන් කෙබන්දන්ද යත් ඔවුන්ට අල්ලාහ් ශාප කර ඔවුන්ව බිහිරන් කර ඔවුන්ගේ දසුන අන්ධ කළේය.

24. ඔවුහු මෙම කුර්ආනය නිරීක්ෂණය නොකරන්නෝද? නැත්නම් ඔවුන්ගේ හදවත්වල එය සඳහා වන අගුල් (දමා) තිබේද? 25. නිශ්චය වශයෙන්ම සෘජු මග (මෙය යැයි) ඔවුන්ට පැහැදිලි වූ පසු (එය ප්‍රතිකේෂ්ප කර) තමන්ගේ පිටුපස හැරී ආපසු ගිය එවන්නන්ට (ඔවුන්ගේ ක්‍රියා) ෂයිතාන් අලංකාර කර පෙන්වා ඔවුන්ට (නිෂ්ඵල ආශාවන්ද) දික් කර ඇත්තේය. 26. මෙය (ඇයිද යත්) නිශ්චය වශයෙන්ම ඔවුන් අල්ලාහ් පහළ කළ මෙම දෙය පිළිකුල් කරමින් සිටියවුන් (වන යුදෙව්වන්) අමතා .ඇතැම් කාර්යන්වල අපි ඔබට අවනතව ක්‍රියා

කරන්නෙමු. යැයි (රහසින්) පැවසූ නිසාය. තවද අල්ලාහ් රහස් (ගැන මනාව) දන්නේය. 27. එහෙයින් ඔවුන්ගේ මුහුණු මත හා ඔවුන්ගේ පිට මත පහරදී (ප්‍රාණය අත්කරගන්නා) සුරදූතයන් ඔවුන්ව මරණයට පත් කරන විට (ඔවුන්ගේ තත්ත්වය) කෙසේ වනු ඇතිද? 28. මෙය (ඇයිද යත්) අල්ලාහ්ට කෝපය ඇති කරන දෙය මොවුන් අනුගමනය කර ඔහුගේ තෘප්තිය පිළිකුල් කරමින් සිටිය නිසාය. එහෙයින් ඔහු ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කර දමන්නේය.

29. සිය හදවත්වල රෝගය ඇති එවැන්නෝ ඔවුන්ගේ දූඩි ඊර්ෂ්‍යා අල්ලාහ් අනාවරණය නොකරනු ඇත යැයි සිතමින් සිටින්නෝද? 30. තවද (මුහම්මද්) අපි සිතුවොත් ඔවුන්ව ඔබට පෙන්වා දෙන්නෙමු. එවිට ඔවුන්ගේ (මුහුණේ) සලකුණුවලින්ම ඔබ ඔවුන්ව නිශ්චය වශයෙන්ම දූත ගනු ඇත. තවද (ඔවුන්ගේ කපටි) කථා විලාශයෙන්ම ඔවුන්ව ඔබ දූත ගනු ඇත. අල්ලාහ් ඔබගේ ක්‍රියාවන් (මනාව) දන්නේය.

31. එමෙන්ම (විශ්වාස කළවුනි) ඔබ අතර වැයම් කරන්නන්වද ඉවසිලිවන්තයන්වද අප දූත ගන්නා තෙක් නිශ්චය වශයෙන්ම ඔබව අපි පරීක්ෂණයට ලක් කරන්නෙමු. තවද ඔබගේ පුවත්ද නිශ්චය වශයෙන්ම හෙළි කරන්නෙමු. 32. නිශ්චය වශයෙන්ම සෘජු මග (මෙය යැයි) තමන්ට පැහැදිලි වූ පසු ප්‍රතිකේෂ්ප කර අල්ලාහ්ගේ මාර්ගයෙන් (අනුන්) වළක්වමින් දූතයාට විරුද්ධවද ක්‍රියා කරන එවැන්නෝ (එමගින්) නිශ්චය වශයෙන්ම අල්ලාහ්ට කිසිදු හානියක් නොකරන්නෝමය. ඔවුන්ගේ ක්‍රියා අල්ලාහ් විනාශ කර දමන්නේය.

33. විශ්වාස කළවුනි ඔබ අල්ලාහ්ට අවනත වන්න. ඔහුගේ දූතයාට අවනත වන්න. (ප්‍රතිකේෂ්ප කර) ඔබගේ ක්‍රියාවන් නාස්ති කර නොදමන්න. 34. නිශ්චය වශයෙන්ම ප්‍රතිකේෂ්ප

කර අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්) වළක්වා පසුව ඔවුන් ප්‍රතිකේෂ කළවුන්ව සිටියදීම මරණයට පත් වන එවැන්නන්ව අල්ලාහ් සමා කරන්නේම නැත. 35. (විශ්වාස කළවුන් සටන් කිරීමෙහි) ඔබ අධෛර්යමත් නොවන්න. තවද (ඔබට අපරාධ කළ පිටුපාත්තන්ව) නොකැඳවන්න. තවද ඉතා ශ්‍රේෂ්ඨයන් ඔබමය. අල්ලාහ්ම ඔබ සමග සිටියි. තවද ඔබගේ ක්‍රියා(වල කුලිය) ඔහු අඩු නොකරන්නේමය.

36. නිශ්චය වශයෙන්ම මෙම ලෞකික ජීවිතය සෙල්ලමක් සහ නිෂ්ඵල එකකි. තවද ඔබ විශ්වාස කර බියබැතිව කටයුතු කළහොත් ඔබගේ කුලී ඔහු ඔබට දෙනු ඇත. ඔබගේ වස්තුව ඔහු ඔබගෙන් ඉල්ලන්නේද නැත. 37. එසේ ඔහු ඔබගෙන් එය ඉල්ලා පසු ඔබට ඔහු බල කළද (එය නොදී) ඔබ මසුරුකම් කරනු ඇත. (එවිට) ඔබගේ කපටිකම් ඔහු හෙළි කරනු ඇත. 38. (මිනිසුන්) දූත ගන්න. ඔවුන් ඔබමය. අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමට ඔබට ඇරයුම් කරනු ලබන්නෙහුය. එවිට මසුරුකම් කරන්නෝද ඔබ අතර සිටිති. තව කවුරුත් මසුරුකම් කරන්නේද ඔහු මසුරුකම් කරන්නේ තමන්ටමය. තවද අල්ලාහ් ස්වාධීනයාය. එනමුත් ඔබ අවශ්‍යතාවය ඇත්තන්ය. තවද ඔහුගේ අණට ඔබ පිටුපාත්තේ නම් (ඔබ සැම විනාශ කර) ඔබ නොවන (වෙනත්) සමූහයක්ව (ඔබ වෙනුවට) ඔහු මාරු කරනු ඇත. පසුව ඔවුන් ඔබ මෙන් නොසිටිනු ඇත.

48. අල් ආතත් - විජයග්‍රහණය (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. (මුහම්මද්) නිශ්චය වශයෙන්ම පැහැදිලි ජයග්‍රහණයක් ලෙසින් අප ඔබට ජයක් අත් කර දුන්නෙමු. 2. අල්ලාහ් ඔබගේ වැරදිවල පෙර හා පසු වූ දෙය සමා කර තම භාග්‍යයන් ඔබට සම්පූර්ණ කර ඔබව සෘජු මාර්ගයේ ගමන් කරවනු පිණිසද. 3. තවද (මුහම්මද්) අල්ලාහ් ඔබට බලසම්පන්න උපකාරයක් ලෙසින් උපකාර කරනු පිණිසද (පැහැදිලි මෙම ජය අත් කර දුන්නේය)

4. ඔහු කෙබන්දෙක්ද යත් තමන්ගේ විශ්වාසය සමග (තවත්) විශ්වාසය ඔවුන් වැඩි කර ගනු පිණිස විශ්වාස කළවුන්ගේ හදවත්වලට .සකිනත්. (නම් සිතේ සන්සුන් බව) ඔහු පහළ කළේය. තවද අහසෙහි හා පොළොවේ සේනා අල්ලාහ්ටම හිමිය. තවද අල්ලාහ් සර්වඥයායව හා ඥාණාන්විතයාව සිටින්නේය. 5. විශ්වාස කළ පුරුෂයින්ව සහ විශ්වාස කළ ස්ත්‍රීන්ව ස්වර්ගයට ඇතුල් කරනු පිණිස ඔහු (මෙසේ කළේය). එම ස්වර්ගයට පහළින් ගංගා ගලා බසිමින් තිබෙනු ඇත. ඔවුන් එහි සදාකල් රැඳෙන්නන්ය. ඔවුන් වෙතින් නපුර ඉවත් කිරීමටද (ඔහු මෙසේ කළේය). අල්ලාහ් වෙත විශිෂ්ඨ ජයක්ව තිබෙන්නේ මෙයයි. 6. තවද අල්ලාහ් ගැන නරක සිතූම් සිතන වංචනික පුරුෂයින් හා වංචනික ස්ත්‍රීන්වද (අල්ලාහ් සමග අත් දේ) හවුල් කරන පුරුෂයින්ව හා හවුල් කරන ස්ත්‍රීන්ව ඔහු හිංසා කරනු පිණිසද වේ. හිංසනයේ වක්‍රය ඔවුන් මත ඇත. තවද අල්ලාහ් ඔවුන් මත කෝපයද පත්කර විය. ඔවුන්ට ශාපද කර ඇත්තේය. ඔවුන් වෙනුවෙන් නිරයද සුදානම් කර ඇත්තේය. යන්නාවූ තැන්වලින් එය ඉතා නරකය. 7. අහසෙහි හා පොළොවේ ඇති

සේනා අල්ලාහ්ටම හිමිය. තවද අල්ලාහ් සියල්ල අහිබැවුවාව හා ඥාණාන්වි තයාව සිටින්නේය.

8. (මුහම්මද්) නිශ්වය වශයෙන්ම අපි ඔබව සාක්ෂි දරන්නෙකුවද සුභාරංචි පවසන්නෙකුවද අනතුරු අඟවන්නෙකු ලෙසද එව්වෙමු. 9. (මෙයට හේතුව විශ්වාස කළවුනි) ඔබ අල්ලාහ්ව සහ ඔහුගේ දූතයාව විශ්වාස කර (දූතයා වන) ඔහුට උපකාර කර ඔහුට බුහුමන් දක්වා (අල්ලාහ් වන) ඔහුව ඔබ උදෑසන හා සැන්දෑවෙහි සුවිශුද්ධ කරනු පිණිසය. 10. (මුහම්මද්) නිශ්වය වශයෙන්ම ඔබ සමග ගිවිස ගන්නා එවැන්නන් ගිවිස ගන්නේ අල්ලාහ් සමගය. අල්ලාහ්ගේ හස්තය ඔවුන්ගේ හස්තයට ඉහළින් ඇත. එහෙයින් කවුරුන් (ගිවිසුම) උල්ලංඝනය කර දමන්නේද ඔහු තමන්ට විනාශයක් ලෙසින්ම (එය) උල්ලංඝනය කරන්නේය. තවද කවුරුන් අල්ලාහ් සමග කළ එම ගිවිසුම සපුරන්නේද එවිට ඔහුට අල්ලාහ් අති විශිෂ්ඨ කුලිය දෙන්නේය.

11. (අරාබින් අතර) ගම්බද වැසියන්ගෙන් (යුද්ධයට සහභාගී නොවී) නැවතුනවුන් ඔබ වෙත (පැමිණ) .අපගේ වස්තුව හා පවුල් (යුද්ධයට සහභාගී වීමෙන්) අවදානම ඉවත් කළේය. එහෙයින් ඔබ අප වෙනුවෙන් සමාව අයදින්න. යැයි කියනු ඇත. තම හදවත්වල නැති දෙය තමන්ගේ දිවෙන් ඔවුන් පවසන්නෝය. (එයට (මුහම්මද්) .අල්ලාහ් ඔබට ගැහැටක් සිතුවොත් හෝ ඔහු ඔබට යහපතක් සිතුවොත් (එයින්) කිසිවක් අල්ලාහ් වෙතින් ඔබව (වළකාලන්නට) බලය ඇත්තා කවුරුන්ද? (කරුණු) එසේ නොවේ. ඔබ කරන දේ අල්ලාහ් මනාව දන්නාව සිටින්නේය. යැයි ඔබ පවසන්න. 12. (සත්‍යය ඔබ කියන්නාක් මෙන්) නොවේ. දූතයා සහ විශ්වාස කළවුන් (යුද්ධයෙන් නොනැසී) තම පවුල් වෙත ආපසු පැමිණෙන්නේම නැතය යැයි ඔබ සිතා

සිටියෙහුය. එ(ම විශ්වාස)ය ඔබගේ හදවත් අලංකාර කර තිබුණි. ඔබ (මෙලෙසින්) නරක සිතුවක්ම සිතා සිටියෙහුය. (එනිසා) ඔබ විනාශ වන සමූහයා බවට පත්ව ඇත්තේය යැයි. (මුහම්මද් ඔබ පවසන්න). 13. අල්ලාහ් ව සහ ඔහුගේ දූතයාව විශ්වාස නොකළ ඔහු (ප්‍රතිකේෂ්ප කරන්නෙක්මය) එවැනි ප්‍රතිකේෂ්ප කරන්නන් වෙනුවෙන් නිශ්චය වශයෙන්ම නිරය අපි සූදානම් කර ඇත්තෙමු. 14. තවද අහසෙහි හා පොළොවෙහි පාලනය හිමි අල්ලාහ්ටමය. ඔහු සිතුවන්ව ඔහු සමා කරන්නේය. ඔහු සිතුවන්ට ඔහු හිංසාද පමුණුවන්නේය. තවද සමාවන්නාව හා පරම දයාබරයාව සිටින්නේය.

15. (මුහම්මද් යුද්ධයට නොපැමිණ) නැවතුනවුන් යුද්ධයෙන් ලැබුණු වස්තුව ගැනීමට ඔබ යන විට එය කරා (එමින්) .අපටද ඉඩ දෙන්න. අපත් ඔබ පසු පසින් එන්නට අපටද ඉඩ දෙන්න. යැයි පවසන්නෝය. මොවුහු අල්ලාහ්ගේ පොරොන්දුව වෙනස් කරන්නටම සිතන්නෝය. (එහෙයින් ඔවුන්ට) .ඔබ අප පසුපසින් නොඑන්න. (මෙයට) පෙර අල්ලාහ් මෙලෙසින්ම පවසා ඇත. යැයි ඔබ පවසන්න. (එයට) ඔවුන් .නැත ඔබ අප කෙරෙහි ඊර්ෂ්‍යා කරන්නෙහුය. යැයි පවසනු ඇත. එසේ නොවේ. ඔවුන් මදක් මිස වටහා නොගන්නෝය.

16. (අරාබිත් අතර) ගැමියන්ගෙන් (යුද්ධයට සහභාගී නොවී) නැවතුනවුන් අමතා .යුද්ධ කිරීමෙහි ඉතා ශක්තිසම්පන්න සමූහයක් කරා (ගොස් ඔවුන් සමග සටන් කරන්නට) ඔබ මිලඟට කැඳවනු ලබනු ඇත. ඔවුන් සමග ඔබ සටන් කරනු ඇත. නැත්නම් (සටන් නොකර) ඔවුන් ඉස්ලාමයට පැමිණෙනු ඇත. එහෙයින් (මෙම විෂයයෙහි) ඔබ (මට) අවනත වූයේ නම් අල්ලාහ් ඔබට අලංකාර කුලිය දෙනු ඇත. මෙයට පෙර ඔබ පිටු පැවැත් මෙන් (මාගේ ඉල්ලීම) කර (නැවත) පිටු පාන්නේ

නම් ඔහු ඔබව හිංසාකාරී වේදනාවෙන් හිංසා කරනු ඇත. යැයි (මුහම්මද්) ඔබ පවසන්න. 17. (යුද්ධයට සහභාගී නොවීම) අන්ධයන්ට වරදක් නොවේ. කොරුන්ට වරදක් නොවේ. රෝගීන්ට වරදක් නොවේ. කවුරුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනතවන්නේද ඔවුන්ව ඔහු ස්වර්ගයට ඇතුල් කරන්නේය. එයට පහළින් ගංගා ගලා යමින් තිබෙනු ඇත. තවද කවුරුන් පිටුපාන්තේද ඔහුව ඔහු හිංසාකාරී වේදනාවෙන් විඳවන්නේය.

18. (මුහම්මද්) විශ්වාසිතයන් ගස යට ඔබ සමග ගිවිස ගත් විට නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔවුන් හා තෘප්තියට පත් වූයේය. තවද ඔවුන්ගේ හදවත්වල තිබුණු දෙය දැන ඔවුන් වෙත සකීනත් (නම් සිතේ සන්සුන් බව) පහළ කළේය. තවද සමීප ජයක්ද ඔවුන්ට ලබා දුන්නේය. 19. තවද (යුද්ධය ජය ගැනීම නිසා ලැබෙන) බොහෝ යුධ වස්තූද ඔවුන්ට එය ලබනු පිණිස (ඇති කළේය). තවද අල්ලාහ් අභිබවන්නාව සහ ඥාණාන්විතයාව සිටින්නේය. 20. බොහෝ යුධ වස්තුව අල්ලාහ් ඔබට පොරොන්දු වී තිබුණේය. ඔබ එය අත්පත් කරගනු ඇත . එහෙයින් මෙය ඔබට කඩිනම් කළේය. තවද (ඔබට විරුද්ධ) මිනිසුන්ගේ අත් ඔබ කෙරෙන් වළකා ගත්තේය. විශ්වාස කළවුන්ට සාධකයක් වනු පිණිසද ඔබව සෘජු මාර්ග යේ ගමන් කරවනු පිණිසද (ඔහු මෙසේ කළේය). 21. (මේ හැරෙන්නට) තවත් ජයක්ද ඔබට ඇත්තේය. (නමුත් දූතට) ඔබ එයට හැකියාව ලබා නොමැත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් එය සිසාරා සිටින්නේය. තවද අල්ලාහ් නිශ්චය වශයෙන්ම සෑම දෙය මතම බලය ඇත්තාව සිටින්නේය.

22. තවද ප්‍රතිකේෂ්ප කරන්නන් ඔබ සමග සටන් කර තිබුනහොත් ඔවුන් පසුබසින්නන්ව සිටිනු ඇත. පසුව ඔවුන් තමන්ට රැකවලෙකු හෝ උදව් කරන්නෙකු ලබන්නේ නැත.

23. (මෙයට) පෙර (ප්‍රතිකෂේප කරන්නන් විෂයයෙහි වූ) අල්ලාහ්ගේ වර්යාව මෙයමය. අල්ලාහ්ගේ වර්යාවේ කිසිදු වෙනසක් ඔබ නොදකින්නෙහුය. 24. ඔහු කෙබන්දෙක්ද යත් මක්කාවේ බැවුමෙහි ඔවුන් මත ඔබට ජය ලබාදුන් පසු ඔවුන්ගේ අත් ඔබ කෙරෙහිද ඔබගේ අත් ඔවුන් කෙරෙහිද ඔහු වළකා ගත්තේය. තවද අල්ලාහ් ඔබ කරන දෙය බලන්නාව සිටින්නේය.

25. ඔවුන් කෙබන්දන්ද යත් ශුද්ධ වූ මස්ජිදයට යාමෙන් ඔබවද කැපකිරීම් (සඳහා වන සිවුපාවුන්) එය යා යුතු තැනට නොයන ලෙසින් උන්වද වළකා සිටි ප්‍රතිකෂේප කරන්නන් මොවුන්ය. තවද ඔබ නොදන්නා විශ්වාස කළ පුරුෂයින් හා විශ්වාස කළ ස්ත්‍රීන් (සතුරන්) අතර සිටි විට (එය) නොදැනුවත්ව ඔබ ඔවුන් පාගා දමා එමගින් ඔබට යම් අසීරුතාවයක් ඇති වීම (යන තත්වය) නොතිබුනේ නම් (යුද්ධ කරන්නට අල්ලාහ් ඔබට අනුමැති දී තිබෙනු ඇත. මෙසේ කළේ) අල්ලාහ් තමා සිතන්නන්ව තම ආශීර්වාදයට ඇතුල් කරනු පිණිසය. (ප්‍රතිකෂේප කළ) ඔවුන් වෙන්ව සිටියේ නම් ඔවුන් අතර සිටි ප්‍රතිකෂේප කරන්නන්ව හිංසාකාරී වේදනාවෙන් අපි හිංසා කර ඇත්තෙමු.

26. (ඔබව මුලිනුපුටා දැමිය යුතුය යන) අඥාණ යුගයේ ද්වේෂය ප්‍රතිකෂේප කරන්නන් සිය හදවත්වල ඇති කර ගත් සමයෙහි අල්ලාහ් තම දූතයා මතද විශ්වාස කළවුන් මතද සකිනත් (නම් සිතේ සන්සුන් බව) පහළ කළේය. තවද බියබැතිබවේ වැකිය ඔවුන්ට ස්ථිර කළේය. ඔවුන් එයට සුදුස්සන්වද එහි අයවඵවන්ද සිටියහ. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සෑම දෙයක් ගැනම දන්නාව සිටින්නේය.

27. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සත්‍යය මගින් සිය දූතයාට (ඔහු දුටු) සිහිනය යථාර්තයක් කළේය. අල්ලාහ් සිතුවහොත්

නිශ්චය වශයෙන්ම නිර්භිය වුවන්වද ඔබගේ හිස මුඩු කරගත්තන්වද (කෙස්) අඩු කර ගත්තන්වද ශුද්ධ වූ මස්ජිදයට ඇතුල් වනු ඇත. (එවිට) ඔබ බිය නොවන්නෙහුය. එහෙයින් ඔබ නොදූන සිටි දෙය ඔහු පෙරම දූන සිටියේය. පසුව මෙය හැර සමීපයෙහි (තවත්) ජයක්ද ඔබට ඇති කළේය.

28. ඔහු කෙබන්දෙක්ද යත් (තම) ධර්මය අත් සැමට වඩා උසස් කරනු පිණිස සිය දූතයාව සෘජු මග මගින්ද සත්‍ය ධර්මය මගින්ද එවූවේය. සාක්ෂිකරුවෙක් ලෙසින් සිටින්නට අල්ලාහ්ම ප්‍රමාණවත්ය.

29. මුහම්මද් අල්ලාහ්ගේ දූතයාය. ඔහු සමග සිටින්නන් ප්‍රතිකේෂ්ප කරන්නන් විෂයයෙහි ඉතා දැඩිව සිටින්නන් හා ඔවුන් අතර ඉතා දයාව ඇත්තන්ය. (වන්දනය සඳහා) රුකු කරන්නන්වද සුප්‍රද් කරන්නන්වද ඔවුන්ව ඔබ දකිනු ඇත. (ඔවුහු) අල්ලාහ්ගේ ආශීර්වාදය හා තෘප්තිය සොයති. ඔවුන්ගේ සලකුණ සිරස (පොළොවට) පහත් කිරීම නිසා (නළලේ) ඇති වූනු සලකුණයි. තවරාත්හි ඔවුන්ගේ නිදසුන මෙයයි. තවද ඉන්ජිලයේ (හෙවත් බයිබලයේ) ඔවුන්ගේ නිදසුන වන්නේ බෝගයක් වැනිය. එය සිය කරටිය පිටකර පසුව එය ශක්තිමත් කරයි. පසුව එය මහත් වෙයි. පසුව සිය දණ්ඩේ සෘජුව සිට ගොවින් විශ්මයට පත් කරයි. මොවුන් මගින් ප්‍රතිකේෂ්ප කරන්නන්ට ඔහු කෝපය ඇති කිරීම පිණිස (මෙසේ නිදසුන් දක්වයි). ඔවුන් අතුරින් විශ්වාස කර යහකියා කරන එවැන්නන්ට සමාව හා විශිෂ්ඨ කුලිය අල්ලාහ් පොරොන්දු වන්නේය.

49. අල් හුජුරාත් - කූටි (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. විශ්වාස කළවුනි අල්ලාන් සහ ඔහුගේ දූතයා ඉදිරියේ ඔබ පෙරටු නොවන්න. තවද අල්ලාන්ට බියබැති වන්න. නිශ්චය වශයෙන්ම අල්ලාන් සවන් දෙන්නාය සවිඥයාය.

2. විශ්වාස කළවුනි වක්තාවරයාගේ ශබ්දයට වඩා ඔබගේ ශබ්දය උස් නොකරන්න. තවද ඔබ අතර ඇතැමුන් තවත් ඇතැමුන් සමග කථා කරන්නාක් මෙන් ඔහු සමග ශබ්ද නගා කථා නොකරන්න. එසේ කළේ නම් ඔබ නොදන්නා විටම ඔබගේ යහකුයා නිෂ්ඵල වනු ඇත. 3. නිශ්චය වශයෙන්ම අල්ලාන්ගේ දූතයා සමග (කථා කරන විට) සිය ශබ්දය පහත් කරන එවැන්නන් (කෙබන්දන්ද යත්) බියබැතිබවට අල්ලාන් ඔවුන්ගේ හදවත් පවිත්‍ර කරනු ලැබුවන්ය. ඔවුන්ට සමාව හා විශිෂ්ඨ කුලිය ඇත. 4. (මුහම්මද්) නිශ්චය වශයෙන්ම (ඔබගේ) කූටිවලට පිටු පසින් සිට ශබ්ද නගා ඔබ අමතන එවැන්නන්ගෙන් වැඩි දෙනෙකු (ඔබ හා කථා කළයුතු ආකාරය) වටහා නොගනිති. 5. නිශ්චය වශයෙන්ම ඔවුන් ඔබ (කූටියෙන් පිටමං වී) ඔවුන් කරා පැමිණෙන තෙක් ඉවසා සිටියහොත් එය ඔවුන්ට ඉතා හොඳ වනු ඇත. තවද අල්ලාන් සමාවන්නාය පරම දයාබරයාය.

6. විශ්වාස කළවුනි පාපතරයෙක් ඔබ වෙත යම් පුවතක් රැගෙන ආවොත් නොදනුවත් කමීන් (නිරපරාධ) සමූහයකට ඔබ හානි ඇති නොකරනු පිණිස (එම පුවත ගැන විමසා බලා සත්‍යය) පැහැදිලි කර ගන්න. (එසේ නොකළහොත්) පසුව ඔබ කළ දෙය ගැන පසුතැවිලිවන්නන්ව ඔබ පත් වනු ඇත.

7. (විශ්වාස කළවුනි) නිශ්චය වශයෙන්ම ඔබ අතර අල්ලාහ්ගේ දූතයා සිටින බව ඔබ දැන ගන්න. ඔබ ප්‍රිය කරන බොහෝ කරුණුවලට ඔහු ඔබට අවනත වුවහොත් නිශ්චය වශයෙන්ම ඔබ අසීරුතාවයට පත් වනු ඇත. එනමුදු විශ්වාසය ඔබට ඉතා ප්‍රියමනාප දෙය බවට අල්ලාහ් පත් කළේය. ඔබගේ හදවත්වල අලංකාරය බවටද ඔහු එය පත් කළේය. තවද ප්‍රතිකෂේපයද පාපයද උල්ලංඝනයද ඔහු ඔබට අප්‍රිය කළේය. සෘජු මග ලැබුවත් මෙවැන්නන්ය. 8. (මෙය) අල්ලාහ් වෙතින් වන ආශීර්වාදයක් සහ භාග්‍යයකි. තවද අල්ලාහ් මනාව දන්නාය ශෝභාන්විතයාය.

9. විශ්වාස කළවුන් අතර පිරිස් දෙකක් තමන් අතර කලහ කර ගතහොත් ඔවුන් අතර සාමය ඇති කරන්න. පසුව ඔවුන්ගෙන් එක් පිරිසක් අනෙක් පිරිසට සීමාව ඉක්මවා ගියහොත් ඔවුන් අල්ලාහ්ගේ අණසක කරා එන තෙක් සීමාව ඉක්මවුවන් සමග යුධ කරන්න. එ(ම සීමාව ඉක්මවන උදව්)ය ආපසු පැමිණියහොත් එදෙපිරිස අතර යුක්තිය මගින් සාමය ඇති කරන්න. ඔබ යුක්තිසහගතවම ක්‍රියා කරන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් යුක්තිගරුකයන් ප්‍රිය කරන්නේය. 10. නිශ්චය වශයෙන්ම විශ්වාසිතයන් (කෙනෙකු තවත් කෙනකුට) සහෝදරයෙක්මය. එහෙයින් ඔබගේ සොහොයුරන් දෙදෙනෙකු අතර සාමය ඇති කරන්න. ඔබ ආශීර්වාද කරනු ලබනු පිණිස අල්ලාහ්ට බියබැති වන්න.

11. විශ්වාස කළවුනි එක් සමූහයක් තවත් සමූහයකට සරදම් නොකරත්වා. (සරදම් කරනු ලැබූ) ඔවුන් (සරදම් කරන) මොවුන්ට වඩා උසස් විය හැකිය. එමෙන්ම ස්ත්‍රීන් කිසිවෙකු තවත් ස්ත්‍රීන්ට (සරදම්) නොකරත්වා. (සරදම් කරනු ලැබූ) ඔවුන් (සරදම් කරන) මොවුන්ට වඩා උසස් විය හැකිය. ඔබ අතර

ඇතැමුන් තවත් ඇතැමුන්ට අවලාදද නොකියන්න. ඔබ අතර ඇතැමුන් තවත් ඇතැමුන්ට (සිත රිදිය හැකි පටබැඳි) නම්වලින් ආමන්ත්‍රණය කරනුද එපා. විශ්වාස කළ පසු (එවැනි) නරක නම් (මගින් අනුන් ආමන්ත්‍රණය කිරීම) ඉතා නරක දෙයක් විය. කවුරුත් සමාව අයැද මෙයින් නොමිදෙන්නෝද අපරාධ කරුවන් ඔවුන්ය.

12. විශ්වාස කළවුනි සැකවලින් බොහෝමයක් ඔබ වළකා ගන්න. (ඇයිද යත් සැක) සිතීමෙන් ඇතැමක් පාපයන් වේ. (තවද කිසිවෙකුගේ වැරදි) ඔබ භාරා අවුස්සමින් සොයනුද එපා. ඔබගෙන් ඇතැමෙක් තවත් ඇතැමෙක් පිළිබඳ ඔවුන් නැති තැන ඔවුන්ගේ අඩුපාඩු ගැන කථා කරනුද එපා. ඔබගෙන් කෙනෙකු ඔහුගේ සොහොයුරා මිනියක්ව සිටින විට ඔහුගේ මාංශ අනුභව කිරීමට කැමති වනු ඇතිද? ඔබ එය අප්‍රිය කරනු ඇත. තවද ඔබ අල්ලාහ්ට බියබැති වන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමාකරන්නාය දයාබරයාය.

13. මිනිසුන් නිශ්චය වශයෙන්ම අපි ඔබව එක් පුරුෂයෙක් හා එක් ස්ත්‍රියකින් මැවූවෙමු. තවද ඔබ එකිනෙකා හඳුනාගනු පිණිස ඔබව ජාතීන් හා ගෝත්‍ර බවට පත් කළෙමු. නිශ්චය වශයෙන්ම අල්ලාහ් වෙත ඔබ අතුරින් උසස් වනුයේ බියබැතියන්ය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් මනාව දන්නාය සංවේදියා.

14. (මුහම්මද් අරාබීන් අතර) ගම්වාසීහු .අප විශ්වාස කර ඇත්තේ. යැයි කියති. .ඔබ විශ්වාස නොකළෙහුය. අපි ඉස්ලාමය පිළිගත්තෙමු. යැයි පවසන්න. යැයි ඔවුන් ඔබට කියන්න. විශ්වාසය (තවමත්) ඔබගේ හදවත්වලට ඇතුල් වූයේ නැත. අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට ඔබ අවනත වන්නේ නම් එවිට ඔබගේ කුසල් ක්‍රියාවලින් කිසිවක් ඔහු ඔබට අඩු

නොකරන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාන් සමාවන්නාය දයාබරයාය. 15. විශ්වාස කළවුන් කෙබන්දන්ද යන් අල්ලාන්ව සහ ඔහුගේ දූතයා විශ්වාස කර පසුව (එහි) කිසිදු සැකයක් ඇති නොකර අල්ලාන්ගේ මාර්ගයේ සිය වස්තුව මගින්ද තම ජීවිතය මගින්ද (සටන් කිරීම වැනි ක්‍රියා මගින් දැඩිව) උත්සාහ කරන එවැන්නන්ය. සත්‍යවන්නයන් ඔවුන්ය.

16. (මුහම්මද්) .(විශ්වාස කර ඇත්තෙමු යැයි කීමෙන්) ඔබගේ ධර්මය ඔබ අල්ලාන්ට දන්වන්නේදැ. යි අසන්න. අහසෙහි ඇති දෙය හා පොළොවෙහි ඇති දෙය අල්ලාන් මනාව දන්නේය. තවද අල්ලාන් සෑම දෙයක් ගැනම දන්නේය. 17. තමන් ඉස්ලාමය පිළිගැනීම මගින් ඔබට උපකාර කර ඇත යැයි ඔවුහු සිතති. .ඔබ ඉස්ලාමයට එක් වීමෙන් මට උපකාර කළෝය යැයි නොසිතන්න. එය වෙනුවට විශ්වාසය කරා සෘජු මග පෙන්වීම මගින් ඔබට අල්ලාන්මය උපකාර කර ඇත්තේ. ඔබ සත්‍යවන්නයින් නම් (මෙය වටහා ගනු ඇත). යැයි (මුහම්මද්) ඔබ ඔවුන්ට පවසන්න. 18. නිශ්චය වශයෙන්ම අල්ලාන් අහසෙහි සහ පෙළොවෙහි වසන් වී ඇති දෙය දන්නේය. තවද අල්ලාන් ඔබ කරන දේ බලන්නාය.

50. කාෆ් - අරාබි හෝඩිය 21 අක්ෂරය
(මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. කාෆ්

ගෞරවනීය මෙම කුර්ආනය මත දිවුරා. 2. එසේ වුවද ඔවුන්

අතුරින්ම (එලොව පිලිබඳ) අනතුරු අඟවන්නෙකු පැමිණීම ගැන ඔවුහු පුදුම වෙති. පිටුපාත්තෝ මෙ(ම කුර්ආන)ය විශ්මයජනක දෙයකි යැයිද (අවඥාවෙන්) පැවසුවෝය. 3. අප මරණයට පත් වී දිරා පත් වූ පසුව පවා(අප නැවත ජීවය දී මුදා ගනු ලබන්නෙමු)ද? එය (සත්‍යයයෙන්) ඉතා ඇත මුදා ගැනීමකි. (යැයි ප්‍රතිකේෂ්ප කරන්නෝ සරදමින් පවසන්නෝය) 4. (මරණයට පත් වීමෙන් පසු) ඔවුන් වෙතින් (ඔවුන්ගේ සිරුර) පොළොව (විසින් කෙතරම් දුරට දිරවා) අඩු කර ඇති දැයි නිශ්චය වශයෙන්ම අපිද දැන සිටින්නෙමු. තවද (ඔවුන්ගේ ක්‍රියා සටහන් කර ඇති) රක්ෂිත පොත අප වෙත තිබේ. 5. එපමණක් නොව සත්‍යය ඔවුන් වෙත පැමිණි විට ඔවුන් එය අසත්‍ය කළෝය. එහෙයින් ඔවුහු (න්ටම නිශ්චිත නොවන) ව්‍යාකූල ක්‍රියාවල යෙදී සිටිති.

6. තමන්ට ඉහළ ඇති අහස වෙත-එය අපි කෙසේ සකසා එය අලංකාර කර ඇත්තෙමුද-යැයි ඔවුහු නොබලන්නෝද? එහි කිසිදු ඉරිතැලීමක් නොමැත. 7. තවද පොළොව එය පුළුල් කර ඇත්තේද (අපමය. තවද) අපි එහි ස්ථිර කඳු පිහිටුවෙමු. දකුම්කළු (බෝග වර්ග) සෑම එකකින්ම අපි එහි රෝපණය කළෙමු. 8. මෙය (අල්ලාන් වෙත) නැවත හැරී එන සෑම ගැත්තෙකුටම මෙනෙහියක් ලෙසද (අල්ලාන්ගේ ශක්තිය) සිහිපත් කරන්නක් ලෙසින්ද තිබේ. 9. අහසින් භාග්‍යසම්පන්න වර්ෂාවද අපි පහළ කළෙමු. පසුව එය මගින් උද්‍යානද අස්වැද්දිය හැකි ධාන්‍යයද ඇති කළෙමු. 10. තවද (එම ජලය මගින්) දිගට වැඩුණු ඉදි ගස්ද (අප වැවූවෙමු) එහි එකක් මත එකක් වන වළ තිබේ. 11. (එය අපගේ) ගැත්තන්ගේ ආහාරය බවට (කළෙමු). තවද එ(ම ජලය) මගින් මැරී තිබුණු ගම්දනව් අපි සජීවී කරන්නෙමු. මෙලෙසින්ම (මරණයට පත්වූවන් සජීවී කර සොහොන්වලින්) පිට කිරීමද (සිදු වනු ඇත).

12. මොවුන්ට පෙර නූන්ගේ සමූහයාද රස් (නම් වන ලිං) වැසියන්ද සමුද් (සමූහයාද අපගේ දූතයෝ) අසත්‍ය කළෝය.

13. (එමෙන්ම) ආද් (සමූහයාද) ෆිර්අවුන්ද ලූන්ගේ සොහොයුරන්ද (අපගේ දූතයෝ අසත්‍ය කළෝය). 14. තවද (මද්යන් නම් වූ)

උයනේ අයවඵන්ද තුබ්බඅගේ සමූහයා යන සෑම කෙනෙකුම අපගේ දූතයෝ අසත්‍ය කළෝය. එහෙයින් මාගේ අනතුරු

ඇඟවීම සත්‍ය විය. 15. (සියලුම මැවිලි කිසිදු පූර්ව නිදසුනක් නොමැතිව) පළමු වරට මැවීමෙහි අපි බලරහිතයන් වූයෙමුද?

එසේ නොවීය. (කරුණු එසේ තිබෙන විට නැවත වරක්) අළුතෙන් (යමක් අප) මැවීම ගැන මොවුහු සැකෙහි සිටින්නෝය.

16. තවද නිශ්චය වශයෙන්ම මිනිසාව අපි මැවූවෙමු. ඔවුන්ගේ සිත කුමක් විෂයයෙහි චලනය වන්නේද යන කරුණද අපි දන්නෙමු.

තවද (මිනිසාගේ ගෙල පිටුපස ඇති) බලනහරයට වඩා අපි ඔහුට සමීපව සිටින්නෙමු. 17. දකුණු පස හා වම් පස වාඩිවී (ඔහුගේ ක්‍රියා) සටහන් කරන (සුරදූතයන්)

දෙදෙනෙකු ලියන විටම (හා) 18. ඔහුගෙන් (එම ක්‍රියා) සටහන් කරන්නට සුදානමින් සිටින අධිකෂකයන් සිටිනාතර මිස කිසිදු වචනයක් (හෝ) ඔහු නොපවසන්නේය.

19. මරණයේ ව්‍යාකූලත්වය ඇත්තෙන්ම පැමිණ ඇත. (එවිට) .කුමක් වෙතින් නුඹ පලා යමින් සිටියේද එය මෙයයි. (යැයි පවසනු ලැබේ). 20. තවද (අවසාන දිනය දන්වන). සූර්.

නම් නලාව පිඹිනු ලැබේ. .මෙය අනතුරු අඟවන ලද (එම) දිනයයි. (යැයි ප්‍රකාශයට පත් කරනු ලැබේ). 21. (එදින) සෑම ආත්මයක්ම (එය) කැඳවාගෙන යන්නෙකුද සාක්ෂි කියන්නෙකුද

එය සමග එන (එම) ආකාරයෙන් පැමිණෙනු ඇත. 22. නිශ්චය වශයෙන්ම නුඹ මෙය ගැන අනවධානයෙහි සිටියෙහිය.

එහෙයින් (මෙතෙක් කල් නුඹේ දැස් වසා තිබුනු

සිටියෙහිය. එහෙයින් (මෙතෙක් කල් නුඹේ දැස් වසා තිබුනු

සිටියෙහිය. එහෙයින් (මෙතෙක් කල් නුඹේ දැස් වසා තිබුනු

අසත්‍යයේ) තිරය නුඹ වෙතින් අපි ඉවත් කර ඇත්තෙමු. එහෙයින් නුඹේ දසුන අද තියුණු වන්නේය. යැයි (මිනිසාට පවසනු ලැබේ). 23. (ඔහුගේ ක්‍රියා සටහන් කිරීමට) ඔහු සමග සිටින්නා (වන සුර දූතයා හනික). මෙන්ම මා ළඟ තිබෙන දෙය (වන ඔහුගේ සටහන් පොත) සුදානමින් තිබේ. යැයි පවසනු ඇත. 24. (එවිට මුරකරුවන් දෙදෙනෙකු අමතා. සත්‍යය පෙනෙන්නට තිබියදීම) මුරණ්ඩුවෙන් ප්‍රතිකේෂප කරමින් සිටි සෑම කෙනෙකුවම ගෙන ගොස් ඔබ දෙදෙනා නිරයට දමන්න. (යැයිද) 25. (ඔහු ලොව) යහපත් දේ බොහෝ වළක්වමින් සිටියෙකි. (තවද) සීමාව ඉක්මවමින් සිටියෙකි. (අවසාන දිනය) සැක කරමින් සිටියෙකි. (යැයිද) 26. (තවද මොහු) කෙබන්දෙක්ද යත් අල්ලාහ් සමග තවත් දෙවිකෙනෙකුව පත් කර ගත්තේය. එහෙයින් ඔබ දෙදෙනා මොහුව කටුක හිංසනයට දමන්න. (යැයිද පවසනු ලැබේ) 27. (එවිට ලොවෙහි) ඔහුගේ මිතුරාව සිටි (ෂයිනාන්). අපගේ පරමාධිපති - යාණෙනි මා මොහුව මග වැරදුවේ නැත. නමුත් (සත්‍යයෙන්) ඉතා ඇත් වූ මගවැරදීමක (ඔහුම) පත්ව සිටියේය. යැයි පවසනු ඇත. 28. (එයට අල්ලාහ්) .මා අබියස ඔබ තර්ක කරමින් නොසිටින්න. (මෙය පිළිබඳ) අනතුරු ඇඟවීම මම ඔබ වෙත පෙර කර තිබුනෙමි. යැයි පවසනු ඇත. 29. (මාගේ එම) වැකි මා වෙත වෙනස් නොවනු ඇත. තවද මාගේ ගැත්තන්ට මම මඳක් හෝ අපරාධ කරන්නෙකු නොවෙමි. (යැයිද අල්ලාහ් පවසනු ඇත).

30. (පසුව නිරය අමතා) .නුඹ පිරුනේදැයි. අප අසනු දිනයෙහි එය .තවත් වැඩියෙන් යමක් තිබේද?. යි (පෙරලා) අසනු ඇත. 31. තවද (එදින) බියබැතියන්ට ස්වර්ගය ඇත් නොවී සමීපයට ගෙනෙනු ලැබේ. 32. ඔබට පොරොන්දු වුනු එ(ම ස්වර්ග)ය (පාපයෙන්) මිදෙන සිල්වත්ව සිටි සෑම කෙනෙකුටමය.

33. (තවද) කවුරුන් රහසින් පරම දයාබරයාට බිය බැතිවී (ඔහු) කරා මීදෙන්නාවූ (බැති) සිතින් එන්නෝද (ඔවුන් අමතා)

34. (සිතේ) ශාන්තියෙන් යුතුව ඔබ මෙහි ඇතුල් වන්න. මෙය සදාකාලික දිනයකි. (යැයි පවසනු ලැබේ). 35. ඔවුන් පතන දේ සියල්ල ඔවුන්ට එහි ඇත. තවද අප වෙත (එයටත්) වැඩියෙන්ද ඇත.

36. මොවුන්ට වඩා ශක්තිසම්පන්නයන්ව සිටි බොහෝ පරම්පරාවන් අපි මොවුන්ට පෙර විනාශ කර ඇත්තෙමු. ඔවුන් (ගැලවීමට) බොහෝ තැන්වල සැරිසරුනහ. (නමුත්) ඔවුන්ට ගැලවීමේ තැනක් (හෝ) තිබුනේද? 37. කවුරුන්ට (මෙය මෙතෙහි කර බැලීමේ) සිත ඇත්තේද ඔහුට එසේත් නැත්නම් මුළු හදින්ම සවන් දෙන්නා වූ ඔහුට නිශ්චය වශයෙන්ම මෙහි (ගත යුතු) පාඩම් ඇත.

38. තවද නිශ්චය වශයෙන්ම අහස් හා පොළොවද එදෙක අතර ඇති දෙයද දින සයකින් අපි මැවූවෙමු. (එසේ කිරීම නිසා) කිසිදු විඩාවක් අප ස්පර්ශ කළේ නැත. 39. එහෙයින් (මුහම්මද්) (ප්‍රතිකේෂ්ප කරන්නන්) පවසන දෙය විෂයයෙහි ඔබ ඉවසීමෙන් සිටින්න. තවද ඉරු උදාවට පෙර සහ ඉරු බසින්නට පෙර ඔබගේ පරමාධිපතියාගේ ප්‍රශංසාවෙන් ඔහු සුවිශුද්ධ කරමින්ද සිටින්න. 40. තවද රැයෙහි එක් කොටසක සිරස පහත් කර නැමදීමෙන් පසුද ඔහුව සුවිශුද්ධ කරන්න.

41. තවද සම්පයෙහි සිට අමතන්නා අමතන දිනයට සවන් දෙන්න. 42. ඇත්තෙන්ම දූවැන්න හඬ ඔවුන් අසන දිනය එයයි (සියල්ලෝම සොහොනින්) පිට මං වන දිනය. 43. නිශ්චය වශයෙන්ම අපමය නැවත ජීවය දෙන්නේ. මරණයට පත් කරන්නේත් අපමය. (සියල්ලෝම) ආපසු පැමිණිය යුත්තේ අප කරාය. 44. පොළොව ඔවුන් වෙතින් දෙබැ වන දිනයෙහි

(සොහොන්වලින් නැගිට ඔවුන් හනික එනු ඇත. එය වනාහී තීන්දුව සඳහා) එක් රැස් කිරීමයි. (මෙය) අපට ඉතා පහසුය.

45. (මුහම්මද්) ඔබ ගැන ඔවුන් පවසන දෙය අපි මනාව දන්නෙමු. තවද ඔබ ඔවුන්ව බලයෙන් පාලනය කරන්නා නොවේ. එහෙයින් මාගේ අනතුරු ඇඟවීමට බිය වන්නන්ට මෙම කුර්ආනය මගින් ඔබ උපදෙස් කරන්න.

51. අද්දුර්යාත් - දූවිලි නංවන සුළඟ (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. දූවිලි පා කරන සුළං මත දිවුරා. 2. (වර්ෂාව) උසුලමින් එන වලාකුළු මත දිවුරා. 3. බඳපහසුවෙන් යන්නන් මත දිවුරා. 4. ආඥා බෙදන්නන් මත දිවුරා. 5. නිශ්චය වශයෙන්ම ඔබ පොරොන්දු වනු ලබනුයේ සත්‍යයමය. 6. නිශ්චය වශයෙන්ම (ක්‍රියාවන්ට) කුලිය දීම සිදු වනු ඇත්තේමය. 7. මං ඇති අහස මත දිවුරා. 8. නිශ්චය වශයෙන්ම (ප්‍රතිකේෂ්ප කරන) ඔබ පටහැනි ප්‍රකාශවල සිටිති. 9. (සත්‍යය වෙතින්) හරවනු ලබන්නෝ (ජයග්‍රහණය වෙතින්ද) හරවනු ලබන්නෝය.

10. මුසාවාදීහු විනාශ වන්නෝමය. 11. ඔවුන් කෙබන්දන්ද යත් අනුවණ කම නිසා අමතක වූවන්ව සිටින්නන්ය. 12. කුලිය දෙනු ලබන්නේ කවදාද?. යි ඔවුහු (සරදමින් මෙන්) අසන්නෝය. 13. (එයයි) ඔවුන්ව ගින්නෙන් පුළුස්සනු ලබන දිනය. 14. (එදින ඔවුන් අමතා) .ඔබගේ දඬුවම රස විද බලන්න. ඔබ කුමක් ගැන ඉක්මන් වෙමින් සිටියෙහුද එය මෙයයි. (යැයි

ඔවුන්ට පවසනු ලැබේ). 15. නිශ්චය වශයෙන්ම බියබැතියන් (ස්වර්ගයේ) උද්‍යානවල සහ දිය ඇලිවල සිටිනු ඇත. 16. ඔවුන් තම පරමාධිපතියා ඔවුන්ට දායාද කළ දෙය (තුනි පුදමින්) අර ගත්තත්ව(ද) නිශ්චය වශයෙන්ම ඔවුහු මෙයට පෙර කුසල් කරන්නන්වද සිටියෝය. 17. රාත්‍රියෙහි මද වේලාවක් (පමණක්) නිදා ගන්නන්ව ඔවුන් සිටියහ. 18. තවද ඔවුහු අඵයම (පිබිද සිය පාපයන් වෙනුවෙන්) සමාව අයදීමින් සිටින්නෝය. 19. තවද ඔවුන්ගේ ධනයෙන් ඉල්ලන් නන්ටද ඉල්ලන්නේ නැතියවුන්ටද හිමිකම ඇත.

20. තවද (විශ්වාසයෙහි) ස්ථිර වූවන්ට පොළොවෙහි සාධක ඇත. 21. ඔබ තුලද (සාධක බොහෝ ඇත). ඔබ (එය ගැන සිතා) නොබලන්නේද? 22. තවද ඔබගේ අවශ්‍යතාවයන් හා ඔබට පොරොන්දු වන ලද දෙය අහසෙහි ඇත. 23. එහෙයින් අහස හා පොළොවෙහි පරමාධිපතියා මත දිවුරා (ඔබේ මුවින් කියන දෙය) ඔබ කියන්නා (බවට කිසිදු සැකයක් නොමැත්තා) සේ නිශ්චය වශයෙන්ම මෙය(ද) සත්‍යයයි.

24. (මුහම්මද්) ගරුකටයුත්තන් වන ඉබ්‍රාහිම්ගේ ආගන්තුකයන්ගේ පුවත ඔබ වෙතට ආවේද? 25. ඔවුහු ඔහු වෙත ප්‍රවිශ්ට වූ විට (ඔවුන් ඉබ්‍රාහිම් අමතා) .ඔබට ශාන්තිය ඇති වේවා. යැයි කීවෝය. (එයට ඔහු .ඔබලාටත්) ශාන්තිය ඇති වේවා. යැයි (පෙරලා) පවසා .(මොවුන් මා) නොහඳුනන මිනිසුන් (වේනි) යැයි (සිත යටින් පවසමින්) 26. පසුව තම නිවැසියන් වෙත කඩිනමින් ගොස් (බදින ලද) පූෂ්ඨිමත් එළු පැටවෙකු ගෙන ආවේය. 27. පසුව එය ඔහු ඔවුන් අසල තැබුවේය. (ඔවුන් කිසිත් නොකර සිටිනු දූක) .ඔබලා (මෙය) අනුභව නොකරන්නේහුද?. යැයි ඇසුවේය. 28. (පසුවද ඔවුන් අනුභව නොකළෙන්) ඔවුන් පිළිබඳ වකිතයක් ඇති වනු (ඉබ්‍රාහිම්ට) දැනුනේය. එවිට (ඉබ්‍රාහිම්

අමතා) ඔබ බිය නොවන්න යැයි ඔවුහු කීවෝය. තවද (ඉස්හාක් නම් වන) නැණවත් පිරිමි දරුවෙකු(ගේ පුවන) මගින් ඔවුහු ඔහුට සුභාරංචි කීවෝය. 29. පසුව (මෙය සවන් වැකු) ඔහුගේ බිරිය (වන සාරා) මහත් හඬ නගමින් (ඔවුන්) ඉදිරියට පැමිණ මුහුණේ ගසා ගනිමින් (මා) වද මැහැල්ලකි (ඉතින් මට කෙසේ නම් දරුවෙකු ලැබෙන්නද?) යැයි කීවාය. 30. (එයට ඔවුහු) ඔබගේ පරමාධි පතියා මෙලෙසින්ම පවසන්නේය. නිශ්චය වශයෙන්ම ඔහුමය ඥාණාන්විතයා සර්වඥයා. යැයිද කීවෝය.

31. (පසුව ඔවුන් අමතා) .දූතයිනි ඔබගේ කාරිය කුමක්ද?. යි ඔහු ඇසුවේය. 32. (එයට) ඔවුහු නිශ්චය වශයෙන්ම අපි වැරදිකරුවන් වන සමූහයක් කරා එවනු ලැබ ඇත්තෙමු. යැයි පැවසුවෝය. 33. ඔවුන් මත මැටියෙන් කරන ලද ගල් විසි කිරීමට (එවනු ලැබ ඇත්තෙමු.යැයිද ඔවුහු පැවසුවෝය). 34. (එම ගල්) ඔබගේ විශ්වාධිපතියා වෙත සීමාව ඉක්මවුවන් වෙනුවෙන් (ඔවුන්ගේ නම්) සලකුණු කරන ලද (ඒවා වේ.යැයිද ඔවුහු පැවසුවෝය). 35. එහෙයින් (අපගේ ප්‍රහාරයට පෙර) එහි විශ්වාස කළවුන්ව සිටින අයව අපි එ(ම නගරයෙ)හි සිට පිටමං කළෙමු. 36. පසුව එහි මුස්ලිම්වරුන් සිටි එක් නිවසක් හැර අපි (එහි) නුදුටුවෙමු. 37. තවද හිංසාකාරී වේදනාව බියවන්නන්ට එක් සාධයක්ද අපි එහි අත් හැර ඇත්තෙමු.

38. තවද මූසා(ගේ වෘතාන්තයෙ)හිද (ගත යුත්තක් ඇත). පැහැදිලි සාධක සමග අප ඔහුව ෆිර්අවුන් වෙත යැවූ විට. 39. ඔහු (ඔහුට තිබූ ලොකික) බලයෙන් (මූසාගේ කීම) පිටුපෑවේය. (තවද) මොහු හූනියම්කරුවෙකි නැත්නම් උන්මත්තකයෙකි. යැයිද ඔහු කීවේය. 40. එහෙයින් ඔහුව හා ඔහුගේ සේනාව අපි ග්‍රහණය කළෙමු. පසුව ඔවුන්ව සයුරට විසි කළෙමු. (මෙලෙසින්) ඔහු නින්දාවට පත් කරනු

ලැබුවේය. 41. ආද්(සමූහයාගේ වෘත්තාන්තයෙ)හිද (ගත යුත්තක් ඇත). ඔවුන් වෙත විනාශකාරී වද සුළඟ අප යැවූ විට. 42. එය සුනුවිසුනු වී නටබුන් කරමින් මිස කිසිදු වස්තුවක් පසුකර එය හමා ගියේ නැත. 43. සමූද්(සමූහයාගේ වෘත්තාන්තයෙ)හිද (ගත යුත්තක් ඇත). එක් කාල වකවානුවක් තෙක් ඔබ සැප විදින්න. යැයි ඔවුන්ට පවසනු ලැබූ විට. 44. තමන්ගේ විශ්වාධිපතියාගේ අණට ඔවුහු පිටුපෑවෝය. එහෙයින් ඔවුන් බලා සිටි විට දෑවැන්න ශබ්දයක් ඔවුන්ව ග්‍රහණය කළේය. 45. එහෙයින් (එයට එරෙහිව කිසිවක් කරනු තබා) සිට ගෙන සිටින්නට හෝ පොහොසත් වූයේ නැත. (කිසිවෙකුගෙන්) උදව් ලබන්නන්වද ඔවුන් සිටියේ නැත. 46. (මොවුන්ට පෙර) නුත්ගේ සමූහයාවද (අපි විනාශ කළෙමු). නිශ්චය වශයෙන්ම ඔවුහු පව් කරන සමූහයක්වම සිටියෝය.

47. තවද අහසද අපගේ ශක්තිය මගින්ම අපි සැකසුවෙමු. නිශ්චය වශයෙන්ම අපි (එය) පුළුල් කරන්නන් වන්නෙමු. 48. තවද පොළොව (ගෝලාකාරව තිබෙන විටම) එය අපි (පලසක් සේ) දිග හැරියෙමු. මෙසේ දිග හැරීමෙහි විශිෂ්ඨයෝ අපමය. 49. ඔබ මෙතෙහි කරනු පිණිස සෑම දෙයක්ම අපි යුගල් ලෙසින් මැව්වෙමු. 50. එහෙයින් .අල්ලාහ් කරා කඩිනමින් යන්න. නිශ්චය වශයෙන්ම ඔහු වෙතින් (පැමිණී මම) ඔබලාට පැහැදිලිව අනතුරු අඟවන්නෙක්ව සිටින්නෙමි.යැයි (මුහම්මද්) ඔබ පවසන්න. 51. තවද .අල්ලාහ් සමග තවත් දෙව් කෙනෙකු ඇති නොකරන්න. නිශ්චය වශයෙන්ම ඔහු වෙතින් (පැමිණී මා) ඔබලාට පැහැදිලිව අනතුරු අඟවන්නෙක්ව සිටින්නෙමි. (යැයි මුහම්මද් ඔබ පවසන්න).

52. මෙලෙසින් ඔවුන්ට පෙර සිටියවුන් වෙත (අපගේ) දූතයන්ගෙන් කෙනෙකු පැමිණෙන සෑම විටෙකම ඔවුන්

(ඔහු) හූනියම්කරුවෙක් හෝ උන්මන්ත කයෙකු යැයි කීවේ නැත. 53. (ප්‍රතිකේෂප කරන්නන්) මෙසේ ඔවුන් අතර එකිනෙකා උපදෙස් කර ගන්නෝද? නැත ඔවුහු අපරාධ කරන සමූහයක්වම සිටියෝය. 54. එහෙයින් (මුහම්මද්) ඔබ ඔවුන්ව නොසලකා හැර දමන්න. (එසේ කිරීම නිසා) ඔබ දොස් නගනු ලබන්නේ නැත. 55. තවද ඔබ සත්‍යය දෙසන්න. මන්ද යත් දේශනාව (එය) විශ්වාසකළවුන්ට ප්‍රයෝජනය දෙයි.

56. තවද ජීන්වරුන් හා මිනිසුන්ව මා නමදින්නට මිස මා මැවුවේ නැත. 57. ඔවුන්ගෙන් කිසිදු සැපයීමක් මා පැතුවේ නැත. ඔවුන් මට ආහාර දිය යුතුය යැයි මම නොකීවෙමි. 58. නිශ්චය වශයෙන්ම (සියළු අවශ්‍යතාවයන්) සපයන්නා. ශක්තිමත් බලවතා. 59. එහෙයින් අපරාධකරුවන්ටද ඔවුන්ගේ සහවරයන්ට වේදනාවෙහි කොටසක් තිබුනාසේ කොටසක් නිශ්චය වශයෙන්ම තිබෙන්නේමය. එහෙයින් ඔවුන් (එය සඳහා) මා ඉක්මන් නොකරන්වා. 60. එහෙයින් ප්‍රතිකේෂප කරන්නන්ට පොරොන්දු වූ දිනයෙහි ඔවුන්ට විනාශයමය.

52. අත් තුර් - කන්ද (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. තුර් (කන්ද) මත දිවුරා. 2. ලියන ලද පුස්තකය මත දිවුරා.
3. දිග හැර තබන ලද සටහනෙහි. 4. බයිතුල් මංමුර් මත දිවුරා.
5. ඔසවන ලද පියස මත දිවුරා. 6. (ගිනි) අවුලන ලද සයුර මත දිවුරා. 7. නිශ්චය වශයෙන්ම ඔබගේ විශ්වාධිපතියාගේ හිංසනය ඇති වන්නේමය. 8. එය වළක්වන්නන් කිසිවෙක් නැත.

9. අහස දැඩි ලෙස සෙලවී කැරකෙන දිනයෙහි. 10. තවද කඳු (තම තැන්වලින් ගැලවී) පෙළට ගමන් කරන දිනයෙහි. 11. (මුහම්මද් ඔබව) අසත්‍ය කරමින් සිටියන්ට එදින විනාශයයි. 12. ඔවුහු කෙබන්දන්ද යත් නිෂ්ඵල තර්ක විතර්කවල (ගැලී) සෙල්ලම් කරමින් සිටිති. 13. ඔවුන් නිරය දෙසට එකම තල්ලුවකින් තල්ලු කරනු ලබන දිනයෙහි. 14. ඔබ කුමක් අසත්‍ය කරමින් සිටියෙහුද එම ගින්න මෙයයි. (යැයි ඔවුන්ට පවසනු ලැබේ). 15. ඉතින් (දැන් අපට පවසන්න) මෙය හුනියමක්ද නැත්නම් ඔබලා දකින්නට බැරියවුන් වූයේද? (යැයිද). 16. ඔබලා මෙහි ඇතුල් වන්න. (මෙය) ඉවසා සිටින්න නැත්නම් ඉවසා නොසිටින්න. ඔබට ඒදෙක එක සමානය. ඔබ කුලිය දෙනු ලබන්නේ ඔබ කරමින් සිටි දේටමය.(යැයිද ඔවුන්ට පවසනු ලැබේ).

17. නිශ්චය වශයෙන්ම බියබැතියෝ ස්වර්ගයේ සහ භාග්‍යයන්හි සිටිති. 18. තමන්ගේ විශ්වාධිපතියා තමන්ට දුන් දෙය රස විඳිමින් සිටිනු ඇත. තවද ඔවුන්ගේ විශ්වාධිපතියා ඔවුන්ව නිරයේ වේදනාවෙන් ගලවා ගත්තේය. 19. ඔබ (ලොව) කරමින් සිටි (යහපත්) දේ වෙනුවෙන් ප්‍රීතියෙන් අනුභව කරන්න පානය කරන්න. (යැයි ඔවුන්ට පවසනු ලැබේ). 20. පෙළට දමන ලද ඇඳන්වල ඔවුන් ඇල වූවන් ලෙසින් සිටිනු ඇත. අප ඔවුන්ට නයනාහිරූපිකාවන් සරණ පාවා දෙන්නෙමු.

21. තවද විශ්වාස කළවුන්ද ඔවුන්ගෙන් පැවැතෙන්නන්ද විශ්වාසය මගින් මොවුන්ව අනුගමනය කළවුන් වන මොවුන්වද ඔවුන්(ගේ පැරැණිනන්) සමග එක් කරන්නෙමු. (මෙසේ කීරීම නිසා) ඔවුන්ගේ (යහ) ක්‍රියාවලින් කිසිවක් ඔවුන්ට අප අඩු නොකරන්නෙමු. සෑම කෙනෙකුම ඔහු ඉපැයූ දෙය මගින් ගිවිසවා ඇත්තේය. 22. තවද ඔවුන් ප්‍රිය කරන පලතුරුද මාංශද අප ඔවුන්ට වැඩි කරන්නෙමු. 23. එහි අනවශ්‍ය දෙය හෝ

පාපයක් හෝ නොමැති පැන් බඳුන් එහි එවුන් එකිනෙකා අතින්
 යවති. 24. තවද ඔවුන්ට හිමි (සේවක) ළමුන් ඔවුන් වටා යමින්
 සිටිනු ඇත. බෙලිකටුවල සඟවා තිබුනු මුතු මෙන් ඔවුන් සිටිනු
 ඇත. 25. තවද කෙනෙකුගෙන් කෙනෙකු තොරතුරු විමසමින්
 ඇතැමුන් ඇතැමෙකුගේ මුහුණට මුහුණ ලා සිටිනු ඇත.
 26. පෙර අපගේ නිවැසියන් කෙරෙහි (අපි සැමගේ ඉරණම
 කුමක්වේ දෝ යැයි) බිය වෙමින් සිටියෙමු (නොවේද?). යැයි
 පවසනු ඇත. 27. එසේ වුවද අල්ලාන් අපට (ඉමහත්) දයාවක්
 කර ගින්නේ වේදනාවෙන් අපව රැක ගත්තේය. (යැයිද)
 28. නිශ්චය වශයෙන්ම (අපව රැක ගන්නා මෙන්) පෙර අපි
 ඔහුට කන්නලව් කරමින් සිටියෙමු. නිශ්චය වශයෙන්ම ඔහු ඉතා
 වැඩියෙන් උපකාර කරන්නා. දයාබරයා. (යැයිද පවසනු ඇත).

29. එහෙයින් (මුහම්මද්) ඔවුන්ට සිහිපත් කරන්න. ඔබගේ
 විශ්වාධිපතියාගේ ආශීර්වාදයෙන් ඔබ ජේන කියන්නෙකු හෝ
 උන්මාදයෙකු හෝ නොවේ. 30. නැත්නම් .ඔහු කිවියෙක්මය.
 කාලයාගේ ගැහැටක් ඔහුට ඇති විම අපි බලා සිටින්නෙමු. යැයි
 ඔවුහු පවසති. 31. (මුහම්මද්) ඔවුන් අමතා .එය ඔබ බලා සිටින්න.
 නිශ්චය වශයෙන්ම මාද ඔබ සමග (එක්ව) බලා සිටින්නන්ගෙ
 න් කෙනෙක්ව සිටිමි. යැයි ඔබ පවසන්න. 32. නැත්නම් මෙසේ
 ඔවුන්ව පොළඹවන්නේ ඔවුන්ගේ නුවණද නැත්නම් ඔවුන්
 (ස්වාභාවයෙන්ම) සීමාව ඉක්මවූ සමූහයක්ද? 33. නැත්නම්
 ඔබම මෙය ගොතා ගත්තේය යැයි ඔවුන් පවසන්නෝද? නැත
 (ඔබ කුමක් කීවත්) ඔවුන් විශ්වාස කරන්නේම නැත. 34. ඔවුන්
 සත්‍යවාදීන් නම් මෙවැනි පුවතක් ඔවුන් ගෙනෙත්වා.

35. නැත්නම් කිසිදු දෙයක් නොමැතිව ඔවුන් මවනු ලැබුවෝද?
 නැත්නම් මවන්නෝ ඔවුන්ද? 36. නැත්නම් අහස් හා පොළොව
 ඔවුන් මැවූවෝද? නැත. ඔවුන් ස්ථිර විශ්වාස නොකරන්නෝමය.

37. නැත්නම් ඔවුන් වෙත ඔබගේ විශ්වාධිපතියාගේ නිධන් තිබේද? නැත්නම් සියල්ල බලයෙන් පාලනය කරන්නන් ඔවුන්ද? 38. නැත්නම් ඔවුන් වෙත (විශ්මයජනක) ඉනිමගක් තිබී එමගින් (අහසට නැග එහි රහස්) අසා පැමිණෙන්නෝද? එසේ නම් ඔවුන් අතර (එසේ) අසා පැමිණියවුන් (තමා) ඇසූ දෙය පැහැදිලි සාධක සමග ගෙනෙත්වා. 39. නැත්නම් ඔහුට ගැහැණු දරුවන් හා ඔබට පිරිමි දරුවන්ද?

40. නැත්නම් ඔබ (දූත මෙහෙය සඳහා) යම් කුලියක් ඉල්ලා (එය ගෙවීම නිසා) ඔවුහු ණය වී බර පටවනු ලැබ ඇත්තෝද?

41. නැත්නම් ඔවුන් වෙත වසන් වූ පුවත් තිබී එය ඔවුහු ලියන්නෝද? 42. නැත්නම් ඔවුහු යම් කුමන්ත්‍රණයක් (කිරීමට) සිතන්නෝද? එසේ නම් ප්‍රතිකෂේප කරනු ලැබූ ඔවුන්මය කුමන්ත්‍රණය කරනු ලබන්නේ. 43. නැත්නම් ඔවුන්ට අල්ලාහ් හැර අන් දෙවියෙක් සිටින්නේද? ඔවුන් සම කරන දෙයින් අල්ලාහ් ඉතා සුවිශුද්ධය.

44. (නැත්නම්) අහසේ සිට කැබැල්ලක් වැටෙනු (හෝ) ඔවුන් දුටුවද? එය පුළුල් වූ වලාකුලක් යැයි ඔවුන් කියනු ඇත.

45. එහෙයින් (බිය නිසා) ඔවුන් සිහිසුන් වන දින තෙක් ඔවුන්ව අත් හැර දමන්න. 46. එම දින ඔවුන්ගේ කුමන්ත්‍රණ කිසිවක් ඔවුන්ට එල දෙනු නොමැත. (කිසිවෙක් විසින්) ඔවුන්ට උදව් කරනුද නොලබති. 47. තවද අපරාධ කරමින් සිටියවුන්ට තවත් හිංසනයක්ද ඇත්තේ වුවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එය නොදනිති.

48. එහෙයින් (මුහම්මද්) ඔබගේ විශ්වාධිපතියාගේ තීන්දුව (එන) තෙක් ඉවසා සිටින්න. නිශ්චය වශයෙන්ම ඔබ අපගේ අධීක්ෂණයෙහිම සිටින්නේය. තවද ඔබ නැගිටින විට ඔබගේ විශ්වාධිපතියාගේ ප්‍රශංසාව මගින් ඔහු සුවිශුද්ධ කරන්න.

49. තවද රැයෙහි එක් කොටසකද තරු අවරට යන සමයෙහිද ඔහුව සුවිශුද්ධ කරන්න.

53. අන් නප්ඵම් - තාරකාව (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. වැටෙන්නාවූ තරු මත දිවුරා. 2. ඔබගේ සගයාට මග වැරදුනේ නැත. ඔහු වැරදි මාර්ගයේ ගමන් කළේද නැත. 3. ඔහු සිය කැමැත්තෙන් (කිසිවක්) කථා කරන්නේ නැත. 4. එය ඔහුට වහී මගින් දන්වනු ලැබුවේ වහී පණිවිඩය මිස (අන් කිසිවක්) නැත. 5. ඉතා බලසම්පන්න(සුරදුන)යෙක් ඔහුට කියා දුන්නේය. 6. (ඔහු) කිසිදු කැළලක් නොමැත්තෙකි. පසුව ඔහු (සිය නියම ස්ථානයෙන්) අපගේ දුකයා ඉදිරියේ ප්‍රස්තුතව නැගී සිටියේය. 7. ක්ෂිතිජයේ උසස් තලයේ ඔහු සිටිවනම 8. පසුව ඔහු සම්පව තවත් අසලට පැමිණියේය. 9. දුන්නෙහි දෙකොන මෙන් හෝ එයටත් වඩා සම්පයට පැමිණියේය. 10. පසුව (අල්ලාහ්) ඔහුට දන්වූ සියල්ල ඔහු ඔහුගේ ගැත්තාට දන්වූයේය. 11. (මුහම්මද්ගේ)හදවත ඔහු දුටු දෙය පිළිබඳ මුසාවක් කීවේ නැත. 12. එසේ වුවද ඔහු (සියැසින්) දුටු දෙය පිළිබඳ ඔබ ඔහු සමග තර්ක කරන්නෙහිද? 13. තවද ඔහු නැවත වතාවක් (සුරදුනයා අහසේ සිට) පහළ බසිනු දැක ඇත. 14. සිද්රතුල් මුන්නහා (නම් ගසේ සීමා) වෙහිම 15. අවා නම් ස්වර්ගය ඇත්තේ එය සම්පයෙහිය. 16. සිද්රතුල් මුන්නහාව වසන් කරමින් සිට එය වසන් කළ සමයෙහි. 17. (ඔහුගේ) දසුන ඉවත් වූයේ නැත. ඔහු එය පසු කළේද නැත. 18. නිශ්චය වශයෙන්ම ඔහු සිය විශ්වාධිපතියාගේ සාධකවලින් විශාලතම එක දුටුවේය.

19. නුඹලා ලාක්, උස්සා (කාන්තා ප්‍රතිමාවන්) දුටුවෙහිද?.
 20. තෙවැනි (කාන්තා ප්‍රතිමාව) මානාත්ව දුටුවෙහිද?. 21. ඔබලාට පිරිමි දරුවන් හා ඔහුට ගැහැණු දරුවන්ද? 22. එසේ නම් එය ඉතා අසාධාරණ බෙදා දීමකි. 23. මේ සියල්ල ඔබ සහ ඔබගේ පැරැන්නන් තබා ගත් (පුහු) නාමයන් (මිස අතේ කිසිවක් නොවේ). මේ සඳහා කිසිදු සාධකයක් අල්ලාහ් පහළ කළේ නැත. නිශ්චය වශයෙන්ම ඔවුහු නිෂ්ඵල සිතුවිලි සහ ඔවුන්ගේ සිත් ප්‍රිය කරන දේ අනුගමනය කරති. (එසේ වුවද) ඔවුන්ගේ විශ්වාධිපතියා වෙතින් ඔවුන්ට සෘජු මග පැමිණ ඇත්තේමය.
 24. නැත්නම් මිනිසාට ඔහු පතන (සෑම) දෙයම ලැබෙනු ඇතිද?
 25. එලොව හා මෙලොව හිමිවන්නේ අල්ලාහ්ටමය.

26. තවද අහසේ සුරදූතයන් කොපමණ සංඛ්‍යාවක් සිටිතිද? එසේ වුවද අල්ලාහ් කැමති වී කවුරුන් පිළිබඳ තෘප්තියට පත් වී ඔහු අනුමැතිය දෙනවුන් හැර අන් කිසිවෙකුගේ කන්තලව්ව කිසිදු ප්‍රයෝජනයක් ගෙන දෙනු නොමැත. 27. නිශ්චය වශයෙන්ම එලොව පිළිබඳ විශ්වාස නොකරන්නෝ ගැහැණුන්ට නම් තබන්නාක් මෙන් සුර දූතයන්ට නම් තබති. 28. එසේ වුවද ඔවුන්ට මෙය පිළිබඳ කිසිදු දැනුමක් නැත. නිෂ්ඵල සිතුවිලි මිස ඔවුහු කිසිවක් පිළිනොපදිති. නිශ්චය වශයෙන්ම සත්‍ය(ය නැගී සිටීම)ට නිෂ්ඵල සිතුවිලිවලින් බාධා ඇති කළ නොහැකිය.
 29. එහෙයින් කවුරුන් අප මෙනෙහි කිරීමෙන් ඇත් වූයේද හා මෙලොව දිවිය හැර අන් කිසිවක් නොපැතු වේද (මුහම්මද්) ඔබ ඔහුව නොසලකා හැර දමන්න. 30. (මන්ද යත්) ඔවුන්ගේ දැනුමේ සීමාව මෙයයි. නිශ්චය වශයෙන්ම ඔබගේ විශ්වාධිපතියා මග වරදවා ගත්තා කවුරුන්දැයි මනාව දන්නේය. (එමෙන්ම) සෘජු මග ලැබුවා කවුරුන්දැයිද මනාව දන්නේය.

31. තවද අහසේ හා පොළොවේ ඇති දෙය හිමි අල්ලාහ්ටය.

අකුසල් කරන්නන්ට ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව කුලිය දෙන්නටද යහක්‍රියා කළවුන්ට අලංකාර කුලිය දීමටද (අල්ලාහ් හැකියාව ඇත්තාය). 32. කවුරු සුළු වැරදි හැර විශාල පාපයන් හා නිර්ලජ්ජී ක්‍රියාවලින් වැළකී සිටින්නෝද (ඔවුන්ව) සමා කිරීමෙහි ඔබගේ විශ්වාධිපතියා දැවැන්තය. ඔහු ඔබව පොළොවෙන් මැවූ විටද ඔබලා ඔබගේ මවගේ කුසෙහි කළලයන්ව සිටි විටද ඔබලා හොඳින් දන්නාය. එහෙයින් පිවිකුරු බව ඔබවම (ඔබ ප්‍රශංසා) කර නොගන්න. බියබැතියන් කවුරුන්දැයි ඔහු මනාව දන්නේය.

33. (මුහම්මද්) සත්‍යයෙන් ඇත් වුවන්ව ඔබ දුටුවෙහිද?

- 34. ඔහු (දන් වශයෙන්) මඳක් පමණක් දුන්නේය. පසුව (එයත්) නවතා ගත්තේය. 35. ඔහු වෙත වසන් වී ඇති දෙය පිළිබඳ දැනුම තිබී ඔහු (සෑම දෙයක්ම) බලන්නේද? 36. නැත්නම් මුසාගේ ආඥාවෙහි තිබෙන දෙය ඔහුට දන්වනු නොලැබුවේද? 37. (නැත්නම් අල්ලාහ්ගේ අණ) පූර්ණ ලෙසින් (ඉටු) කළ ඉබ්‍රාහිම්ගේ (පුවත ඔහුට දන්වනු නොලැබුවේද?) 38. උසුලන්නා අත්කෙනෙකුගේ බර උසලනු නොමැත (යනුවෙන්ද) 39. තවද මිනිසාට ඔහු වැයම් කරන දෙය (මිස) අන් කිසිවක් (ලැබෙන්නේ) නැත (යන්න ඔහු නොදන්නේද?) 40. තවද නිශ්චය වශයෙන්ම ඔහුගේ වැයමින් පසු ඔහුට ඒ (ප්‍රතිඵලය) පෙන්වනු ලැබේ. 41. පසුව එයට පූර්ණ කුලිය ලෙසින් කුලී දෙනු ලැබේ. 42. තවද අවසාන හැරීම ඇත්තේ ඔබගේ විශ්වාධිපතියා වෙතය. 43. තවද නිශ්චය වශයෙන්ම සිනහ ඇති කරන්නේද හඬන්නට සලස්වන්නේද ඔහුය. 44. තවද ඔහු නිශ්චය වශයෙන්ම මරණයට පත් කරන්නේය තවද (නැවත) පණ දෙන්නේය. 45. තවද නිශ්චය වශයෙන්ම ඔහු පිරිමි හා ගැහැණු වශයෙන් යුගල මැව්වේය. 46. (ගර්භාෂයට) යවනු ලබන විට තිබෙන ශුක්‍ර බිඳුවකින් (අල්ලාහ් මිනිසාව මැවූවේය) 47. නිශ්චය

වශයෙන්ම නැවත පණ දී නැගිටවීම(පිළිබඳ වගකීම)ද ඔහු කෙරෙහිමය. 48. අවශ්‍යතාවයන් නැති කර ධනවත් කරන්නේද නිශ්චය වශයෙන්ම ඔහුය. 49. නිශ්චය වශයෙන්ම ෂීආරා නම් (වන ලෝකයටද) විශ්වාධිපතියා ඔහුය.

50. නිශ්චය වශයෙන්ම (ඔබට) පෙරවූ ආද් (සමූහයාව) විනාශ කළේද ඔහුය. 51. සමූද් (සමූහයාව විනාශ කළේද ඔහුමය). එහෙයින් (අපරාධකරුවන් කිසි කෙනකු ව ඔහු) ඉතිරි කළේ නැත. 52. මොවුන්ට පෙර සිටි තුන්ගේ සමූහයාවද (ඔහු විනාශ කළේය). නිශ්චය වශයෙන්ම ඔවුන් මහත් අපරාධකරුවන්වද සැහැසිකම් කරන්නන්වද සිටියහ. 53. තවද (ලුත් සමූහයා) විනාශ කළේද ඔහුමය. 54. එම ස්ථාන වැටළු දෙය (එය) වටලා ගත්තේය. 55. එහෙයින් ඔබගේ විශ්වාධිපතියාගේ භාග්‍යයන්ගෙන් කුමක් නම් ඔබ සැක කරන්නේද? 56. (මුහම්මද් වන) මොහු පෙර (පැමිණි) අනතුරු අඟවන්නන්ගෙන් වන එක් අනතුරු අඟවන්නෙක්මය. 57. සමීප විය යුතු දෙය සමීප වී ඇත. 58. එය හෙළි කරන්නා අල්ලාහ් හැර අන් කිසිවෙක් නැත. 59. මෙම පුවතෙන් ඔබ විශ්මයට පත් වන්නෙහුද? 60. (මෙය ගැන) ඔබ සිනාසෙන්නේහිද? ඔබ (බියෙන්) නොහඬා සිටින්නේහිද? 61. ඔබ අනවධානයෙන් සිටින්නන්ය. 62. එහෙයින් ඔබ අල්ලාහ්ටම සිරස නමන්න. ඔහුවම නමදින්න.

54. අල් කමර් - වන්දියා (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අවසාන හෝරාව සමීප වී ඇත. වන්දියාද දෙබැ වී ඇත.
2. එනමුත් එක් සාධකයක් ඔවුහු දුටු විට (එය) නොතකා දමති.

.මෙය (සිරිත් පරිදි) පැවතෙන හුනියමකි. යැයිද පැවසුවෝය.
 3. (එනමුත්) ඔවුන් (පැහැදිලි සාධක) අසත්‍ය කළෝය. තවද තම සිතැඟි අනුගමනය කළෝය. එසේ වුවද සියලුම කාර්යන් ස්ථිර වනු ඇත. 4. අනතුරු ඇඟවීම් ඇති බොහෝ පුවත් නිශ්චය වශයෙන්ම ඔවුන්ට පැමිණ ඇත. 5. (ඒවා) පරිපූරණ ඥාණයෙන් විය. එනමුත් (එමගින් කළ) අනතුරු ඇඟවීම (ඔවුන්ට) එල නුදුන්නේය. 6. එහෙයින් (මුහුම්මද්) ඔවුන් වෙතින් ඔබ හැරෙන්න. ඔවුන් අකැමැති දෙය(වන ප්‍රශ්න කිරීම)ට ඔවුන්ව කැඳවන්නන් කැඳවන දිනයෙහි 7. පහත් වූ දසුනින් යුතුව විසිරී යන පෙත්තන් මෙන් ඔවුන් සොහොන්වලින් නික්මෙනු ඇත. 8. කැඳවන්නා වෙත කඩිනමින් එති. .මෙය ඉතා දුෂ්කර දිනයකි. යැයිද (එම) ප්‍රතික්ෂේප කරන්නන් පවසනු ඇත.

9. මොවුන්ට පෙර නූන්ගේ සමූහයා (සාධක) අසත්‍ය කළෝය. එහෙයින් ඔවුහු අපගේ ගැත්තා අසත්‍ය කර (ඔහු) උන්මත්තකයෙකි යැයි පැවසූහ. ඔහු එලවනුද ලැබුවේය.
 10. එවිට ඔහු .නිශ්චය වශයෙන්ම (මම) පරාජයට පත්වුවෙකු වෙමි. එහෙයින් ඔබ (මට) උදව් කරනු මැත. යැයි ප්‍රාර්ථනා කළේය.
 11. එහෙයින් ධාරනිපාත වර්ෂාව මගින් අහසේ ද්වාරයන් අපි විවෘත කළෙමු. 12. තවද භූමියේ උල්පත් පැලූවෙමු. මෙලෙසින් නිශ්චිත ප්‍රමාණයකින් ජලය මිශ්‍ර විය. 13. එවිට ලීවලින් සහ ඇණවලින් සාදන ලද නැවට ඔහුව අපි නැංවූයෙමු. 14. එහෙයින් කවුරුන් ප්‍රතික්ෂේප කරනු ලබමින් සිටියේද ඔහුට කුලී දෙනු පිණිස (එම නැව) අප දසුන ඉදිරියේ පාවී යමින් තිබුනි. 15. නිශ්චය වශයෙන්ම මෙය අප එක් සාධකයක් ලෙසින් (ලොව) තබා ඇත්තෙමු. (එහෙයින් මිනිසුන් ඔබ අතර) මෙමගින් සත්‍යාවබෝධය ලබන්නන් සිටින්නේද? 16. මාගේ හිංසනය සහ අනතුරු ඇඟවීම කෙසේ තිබුනේද? 17. නිශ්චය

වශයෙන්ම මෙම කුර්ආනය (හොදින්) සිත්හි ධාරණය කරනු පිණිස (එය) අපි පහසු කර ඇත්තෙමු. එහෙයින් (මෙමගින්) සත්‍යාවබෝධය ලබන්නන් සිටින්නේද?

18. ආද් සමූහයා (අපගේ සාධක) අසත්‍ය කළෝය. එම නිසා (පහළ වුනු) මාගේ හිංසනය හා අනතුරු ඇඟවීම කෙසේ තිබුනේද (යැයි සිතා බැලිය යුතුයි නොවේද?)

19. නිශ්චය වශයෙන්ම අබණ්ඩ අභාගය සහිත එක් දිනෙක අපි ඔවුන් මත මහත් ශබ්දයකින් යුත් වේගවත් සුළඟක් එව්වෙමු.

20. නිශ්චය වශයෙන්ම මුලිනුපුටා දමන ලද ඉදි ගසේ මුල මෙන් (එම සුළඟ) මිනිසුන්ව උදුරා විසි කර දූමිමේය. 21. මාගේ හිංසනය සහ අනතුරු ඇඟවීම කෙසේ තිබුනේද?

22. නිශ්චය වශයෙන්ම (මෙම) කුර්ආනය (හොදින්) සිත්හි ධාරණය කරනු පිණිස (එය) අපි පහසු කර ඇත්තෙමු. එහෙයින් (මෙමගින්) සත්‍යාවබෝධය ලබන්නන් සිටින්නේද?

23. සමුද් (සමූහයා)ද අනතුරු ඇඟවීම අසත්‍ය කළෝය.

24. අප අතරෙන් සිටින එක් තනි පුද්ගලයෙකුටද අප පිළිපැදිය යුත්තේ? (එසේ කළහොත්) අපි නිශ්චය වශයෙන්ම මග වැරදීමෙහි හා උන්මාදයෙහි සිටින්නන් වෙමු. (යැයිද).

25. අප අතරින් (කොතෙකුත් ප්‍රධානීන් සිටින විට) ඔහුටද දෙසුම් පහළ විය යුත්තේ? නැත ඔහු උඩඟු මුසාවාදියෙකි. (යැයිද ඔවුහු පැවසුවෝය) 26. උඩඟු මුසාවාදීන් කවුරුන්දැයි හෙට දින නිශ්චය වශයෙන්ම ඔවුන් දැන ගනු ඇත.

27. ඔවුන්ව පරීක්ෂා කරනු පිණිස නිශ්චය වශයෙන්ම අපි ඔටු දෙනක් එව්වෙමු. එහෙයින් ඔබ ඔවුන් ගැන අවධානයෙන් හා ඉවසීමෙන් සිටිනු. (යැයි අපගේ දූතයාට අපි දැන්වූයෙමු)

28. (එම නගරයෙහි) ජලය ඔවුන් (හා එම ඔටුවා) අතර බෙදා දෙනු ලැබ තිබුනි. සෑම කෙනෙකුම (සිය වාරය අනුව ජලය පානය කිරීමට) පැමිණිය

හැකිය යැයි ඔවුන්ට දන්වනු. (යැයිද අපි ඔහුට දැන්වුවෙමු).
 29. එනමුත් (එම වැසියන් සතුන් සිද දමන) ඔවුන්ගේ සගයා
 කැඳවූහ. ඔහු (අත) දිගු කර (ඔටු දෙනගේ පාද නහරය) කපා
 දමුවේය. 30. (එයින් පසු පහළ වූ) මාගේ හිංසනය හා අනතුරු
 ඇඟවීම කෙසේ තිබුනේද? 31. නිශ්චය වශයෙන්ම අපි ඔවුන්
 වෙත මහත් ශබ්දයක් එව්වෙමු. එමගින් ඔවුන් වියැලී පාගා
 දමුණ ලැබූ වැටක කෙඳි මෙන් වූහ. 32. නිශ්චය වශයෙන්ම
 (මෙම) කුර්ආනය (හොඳින්) සිත්හි ධාරණය කරනු පිණිස (එය)
 අපි පහසු කර ඇත්තෙමු. එහෙයින් (මෙමගින්) සත්‍යාවබෝධය
 ලබන්නන් සිටින්නේද?

33. ලූත්ගේ සමූහයාත් (අපගේ) අනතුරු ඇඟවීම් අසත්‍ය
 කළෝය. 34. ලූත්ගේ නිවැසියන් හැර අන් අය මත අපි නිශ්චය
 වශයෙන්ම ගල් වර්ෂාව එව්වෙමු. (පසුදින) අළුයම අපි ඔහුගේ
 නිවැසියන් රැක ගත්තෙමු. 35. අප වෙතින් වන භාග්‍යයන්වලින්
 තුනී පුදන්නන්ට අපි මෙලෙසින්ම කුලී දෙන්නෙමු.
 36. නිශ්චය වශයෙන්ම අපගේ දූඩ් ග්‍රහණය පිළිබඳ ඔහු
 (ඔවුන්ට) අනතුරු ඇඟවූයේය. (නමුත් එම) අනතුරු ඇඟවීම්
 පිළිබඳ ඔවුහු සැකයෙන් සිටියහ. 37. තවද (ඔවුන් කරා පැමිණි)
 ආගන්තුකයන්වද (සම ලිංගික සේවනයට) ගෙන යන්නට
 වැයම් කළහ. නමුත් අපි ඔවුන්ගේ දසුන යවා (ඔවුන්ව අන්ධ
 කර) දැමුවෙමු. (පසුව) අපගේ හිංසනය සහ අනතුරු ඇඟවීම
 රස විඳ බලන්න. (යැයි කීවෙමු) 38. එහෙයින් (පසුදින) අළුයම
 නිත්‍ය හිංසනය ඔවුන් කරා නිශ්චය වශයෙන්ම පැමිණියේය.
 39. එහෙයින් මාගේ හිංසනය හා අනතුරු ඇඟවීම රස විඳ
 බලන්න. (යැයි ඔවුන්ට කීවෙමි) 40. නිශ්චය වශයෙන්ම (මෙම)
 කුර්ආනය (හොඳින්) සිත්හි ධාරණය කරනු පිණිස (එය) අප

පහසු කර ඇත්තෙමු. එහෙයින් (මෙමගින්) සත්‍යාවබෝධය ලබන්නන් සිටින්නේද?

41. ෆිර්අවුන්ගේ පිරිසටද අනතුරු ඇඟවීම් පැමිණියේය.

42. (එනමුත්) ඔවුහු අපගේ සාධක සියල්ල අසත්‍ය කළෝය. එවිට බලගතු අභිබවන්නාගේ ග්‍රහණයෙන් අපි ඔවුන් ග්‍රහණය කර ගත්තෙමු.

43. (පසු ගිය) ඔවුන්ට වඩා ඔබ අතර සිටින ප්‍රතික්ෂේප කරන්නන් (ධනයෙන් බලයෙන්) උසස්ද? නැත්නම් ඔබලාට (හිංසනයෙන්) වාරණයක් ඇති බවට (ඔබගේ) පුස්තකයේ තිබේද?

44. නැත්නම් අප සෑම ජයලැබූ සමූහයා. යැයි ඔවුහු පවසන්නෝද? 45. ඉතා ඉක්මනින් (මෙම) පිරිස සිසිකඩ කරනු ලැබ පිටුපා දූවනු ඇත.

46. තවද මොවුන්ට පොරොන්දු වන ලද කාලය (අවසාන) හෝරාවය. (එම අවසාන) හෝරාව (ඔවුන්ට) ඉතා දුෂ්කරය හා තිත්තය. 47. නිශ්චය වශයෙන්ම (එම) වැරදිකරුවෝ වැරදි මගෙහි හා සිහිවිකල්ව සිටින්නෝය.

48. ඔවුන්ගේ මුහුණු මත ඔවුන් නිරයට ඇද ගෙන යනු ලබන දිනයෙහි. නිරය (ඔබේ සිරුර) ස්පර්ශ කරන සෑටි රස විඳ බලන්න. (යැයි ඔවුන්ට පවසනු ලැබේ)

49. නිශ්චය වශයෙන්ම අපි සෑම දෙයක්ම (නියම) ප්‍රමාණයෙන්ම මවා ඇත්තෙමු. 50. (යමක් සඳහා අප දෙන) අණ ඇස් පියා (නැවත) හරින්නාක් මෙන් මිස (එයට වැඩි කාලයක්) නොවේ.

51. ඔබගෙන් බොහෝ සමූහයන් අපි විනාශ කර ඇත්තෙමු. එහෙයින් (මෙම පුවත් මගින්) සත්‍යාවබෝධය ලබන්නන් සිටින්නේද? 52. ඔවුන් කරන සෑම ක්‍රියාවක්ම සටහන් පොතේ ඇත.

53. කුඩා හෝ ලොකු සියල්ල (එහි) සටහන් කර තිබෙනු ඇත. 54. නිශ්චය වශයෙන්ම බියබැතියන් ස්වර්ගයේ උද්‍යානවල සහ ගංගාවල සිටිනු ඇත.

55. සත්‍ය අසුනක සර්වබලධාරීයා සහ අධිපතියා අසලින් සිටිනු ඇත.

55. අර් රහ්මාන් - අසීමිත දයාබරයාණෝ (මදිනාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

- 1. පරම දයාබරයා. 2. මෙම කුර්ආනය ඉගැන්වූයේය. 3. මිනිසා මැව්වේය. 4. (කථාවේ) විග්‍රහය ඔහුට උගන්වා දුන්නේය. 5. සූර්යයා සහ චන්ද්‍රයා (ඔවුන්ට හිමි) ගිණුම් අනුවම සිටියි. 6. තරු සහ ගස්වැල් (පවා) ඔහුට සිරස නමති. 7. තවද අහස එය ඔහු උස් කර තරාදිය ඇති කළේය. 8. ඔබ බර කිරීමෙහි සීමාව නොඉක්මවනු පිණිස. 9. එහෙයින් ඔබ කිරන දෙය නිසි පරිදි සිදු කරන්න. බර අඩු නොකරන්න.

- 10. තවද පොළොව (ගෝලාකාරව තිබෙන විටම) මැව්ලි සඳහා එය (පලසක් සේ ඔහු) දිග හැරියේය.
- 11. එහි පලතුරු වර්ගද වළ සහිත ඉදි ගස්ද ඇත. 12. සිවිය ඇති ධාන්‍ය වර්ගද සුවදැති (මල් පලා වැනි දේද තිබේ). 13. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 14. පුළුස්සන ලද මැටි බඳුන් මෙන් (තට්ටු කරන විට) ශබ්ද නගන මැටියෙන් ඔහු මිනිසාව මැවූවේය. 15. ගින්නේ දූල්ලෙන් ඔහු ජීන්වුන්ව මැවූවේය. 16. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 17. අපරදිග දෙකෙහිම හා පෙරදිග දෙකෙහිම විශ්වාධිපතියා ඔහුමය. 18. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 19. සයුරු දෙකම එකිනෙක මුණ ගස්වන්නේ ඔහුමය. 20. එනමුත් එදෙක අතර බාධකයක් ඇත. එය ඒවා පසු නොකරති.

21. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද?
 22. එදෙකින් මුතු හා පබළු පිට වේ. 23. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද?
 24. තවද කඳු මෙන් ගමන් කර නොයා හිමි ඔහුටමය. 25. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද?

26. එහි ඇති සියලු දෙය විනාශ වන්නේමය 27. පරාක්‍රමය ඇති ගෞරවනීය වූ ඔබගේ හිමිගේ මුහුණ පමණක් සදා පවතිනු ඇත. 28. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද?
 29. අහසෙහි හා පොළොවේ සිටින සියල්ලෝම ඔහුගෙන්ම (තම අවශ්‍යතා) ඉල්ලති. සෑම දිනෙකම ඔහු කාරියෙහි නියැලී සිටියි. 30. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද?

31. දෙපාර්ශවයනි ඉක්මනින්ම අපි ඔබට අවකාශ දෙන්නෙමු. 32. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද?
 33. මිනිස් හා ජීන් සමූහයෙහි අහස් හා පොළොවේ සීමා පසු කර යාමට ඔබට හැකි වන්නේ නම් ඔබ යන්න. නමුත් (විශාල) බලයක් නොමැතිව ඔබට (එම සීමා) පසු කළ නොහැක. 34. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද?
 35. (එලොවෙහි) ඔබ දෙපළ වෙත ගින්නේ රශ්මියද දුමද එවනු ලැබේ. එවිට ඔබ (කිසිවෙකුගෙන් හෝ) උදව් නොලබන්නෝය. 36. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද?

37. එහෙයින් එවිට අහස දෙබෑවී රෝස (වර්ණ) තෙල් මෙන් වනු ඇත. 38. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 39. එහෙයින් එදින මිනිසුන් වෙතින් හෝ ජීන්හුන් වෙතින් ඔවුන්ගේ පාපයන් ගැන (මුවීන්) අසනු නොලැබේ. 40. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 41. වැරදිකරුවන් ඔවුන්ගේ ඉරියව්වලින් හඳුනා ගනු ලබන්නේය. එවිට ඔවුන්ගේ නලලින් සහ පාපයන්ගෙන් ඔවුහු ග්‍රහණය කරනු ලබති. 42. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 43. (එදින ඔවුන් අමතා) .වැරදිකරුවන් අසත්‍යය යැයි කියමින් සිටි (එම) නිරය මෙයයි. යැයි පවසනු ලැබේ. 44. ඔවුන් එය අතරද රත් වෙමින් තිබෙන ජලයේ පත්ලෙහිද කැරකෙමින් සිටිනු ඇත. 45. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 46. (දිනෙක) තම විශ්වාධිපතියා ඉදිරියේ සිට ගන්නට සිදු වනු ඇතය යන්නට බියවූවාට ස්වර්ග උද්‍යාන දෙකක් ඇත. 47. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 48. ඒදෙක විවිධ අතු ඇති ඒවා වේ. 49. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 50. එදෙකෙහි උල්පත් දෙකක් ගලා යමින් තිබෙනු ඇත. 51. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 52. එදෙකෙහිම සෑම පලතුරකම වර්ග දෙකක් තිබෙනු ඇත. 53. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ

දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 54. ඔවුන් ඇතිරිලි මත හාන්සි වූවන්ව සිටිනු ඇත. එහි ඇතුළත ඉස්තබ්‍රාහිම් නම් වන පටපිළියෙන් නිමැවූ තිබෙනු ඇත. තවද උද්‍යාන දෙකෙහි (පලතුරු ඔවුන්) සමීපයට එනු ඇත. 55. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 56. එහි පහත් වූ බැල්මෙන් යුත් යුවතියෝ වෙති. ඔවුන්ව මොවුන්ට පෙර කිසිදු මිනිසෙකු හෝ ජීන්නෙකු ස්පර්ශ කර නැත. 57. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 58. ඔවුන් සුදුවන් මුතු මෙන්ද කොරල් මෙන්ද වනු ඇත. 59. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 60. යහපතට යහපත මිස කුලියක් තිබේද? 61. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද?

62. තවද එම උද්‍යාන දෙක හැරෙන්නට තවත් ස්වර්ග උයන් දෙකක්ද ඇත. 63. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 64. එදෙක (සශ්‍රීක බවින්) කළුවන් කොළ පාටින් යුත්ය. 65. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 66. එදෙකෙහි උල්පත් දෙකක් පිටාර ගලා යමින් තිබෙනු ඇත. 67. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 68. එදෙකෙහි විවිධ ගෙඩි වර්ගද ඉදිද දෙළුම්ද තිබෙනු ඇත. 69. එහෙයින් (මිනිස් හා ජීන් වන)

ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 70. එහි රුවැති ගුණවත් යුවතියෝ සිටිති. 71. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 72. කුඩාරම්වල නයනාහිරුපිකාවන් සඟවා තබා ඇත. 73. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 74. ඔවුන්ව මොවුන්ට පෙර කිසිදු මිනිසෙකු හෝ ජීන්නෙකු ස්පර්ශ කර නැත. 75. එහෙයින් (මිනිස් හා ජීන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 76. (ඔවුන්) මටසිලිටු පළස් මත හා අලංකාරවත් ඇතිරිලිවලද හාන්සි වූවන් ලෙසින් සිටිනු ඇත. 77. එහෙයින් (මිනිස් හා ජීන්වුන් වන) ඔබ දෙපාර්ශවය ඔබගේ දෙවියන්ගේ කුමන ආශීර්වාදයක් අසත්‍ය කරන්නෙහුද? 78. උත්කෘෂ්ඨ බව හා ගරුත්වය ඇති ඔබගේ විශ්වාධිපතියාගේ නාමය ඉතා භාග්‍යවන්තය.

56. අල් වාකිආ - මහත් සිද්ධිය (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. දූවැන්න සිද්ධිය හට ගත් විට. 2. එම සිද්ධිය අසත්‍ය කරන කිසිවක් නොමැත. 3. එය (ඳුෂ්ටයන්) පහත් කරන්නකි. (යහපත් අය) උසස් කරන්නකි. 4. පොළොව කම්පනය මගින් සොලවනු ලබන විට. 5. තවද කඳු සුනුවිසුනු කරනු ලබන විට. 6. පසුව

එය පතුරවන ලද දූවිලි බවට පත් වනු ඇත. 7. (ඒ දවසෙහි) ඔබලා කාණ්ඩ තුනකට බෙදනු ඇත.

- 8. (පළමු කාණ්ඩ) දකුණු පස සිටින්නන්ය. දකුණු පස සිටින්නන් යනු කුමක්ද (යැයි ඔබ දන්නේද?) 9. (දෙවන කාණ්ඩ) වම් පස සිටින්නන්ය. වම් පස සිටින්නන් යනු කුමක්ද (යැයි ඔබ දන්නේද?) 10. (තෙවැනි කාණ්ඩ වන විශ්වාසයෙහි) පෙරටු වූවන් (ස්වර්ගයටද) පෙරටු වූවෝ වෙති. 11. මොවුන් සමීප කරනු ලැබුවෝ වෙති. 12. මොවුන් භාග්‍යයන් පිරි උද්‍යානවල සිටිනු ඇත. 13. පළමුවැන්නන්ගෙන් එක් විශාල පිරිසක්ද 14. පසුව සිටියවුන්ගෙන් විශාල පිරිසක්ද 15. (රනින්) නිමවූ ඇඳන් මත 16. එකිනෙකාට මුහුණ ලා එහි ඇලවී සිටිනු ඇත. 17. සදා තාරුණ්‍යය ඇති ළමුන් (මොවුන්ට සේවය කිරීම සඳහා) මොවුන් වටා සැරිසරමින් සිටිනු ඇත. 18. පැහැදිලි පැත්වලින් පිරුණු භාජන බඳුන් හා කෝප්ප රැගෙන (ඔවුහු එහි) 19. (එම පැත් පානය කිරීම නිසා) ඔවුන් එයින් සිරසාබාධවලට ලක් නොවනු ඇත. සිහිවිකල් නොවනුද ඇත. 20. තවද ඔවුන් තෝරා ගනු ඇති පලතුරු වර්ගද 21. ප්‍රිය කරන පඤ්ඤාගේ මාංශද (රැගෙන ඔවුහු එහි) 22. (එහි ඔවුන් වෙනුවෙන්) නයනාභිරූපාකවන් සිටිනු ඇත. 23. වසන් කර තැබූ මුතු මෙන් ඔවුන් (නිර්මලව) සිටිනු ඇත. 24. (මේ සියල්ල) ස්වර්ගයේ වැසියන්ගේ ක්‍රියා(වල ප්‍රතිඵල) වේ. 25. එහි ඔවුන් නිෂ්පල හෝ පාපය ඇති කරන දෙය නොඅසෙනු ඇත. 26. ශාන්තිය ශාන්තිය යන වචනය පමණක් (ඔවුන්ගේ සවන් වැකෙනු ඇත)

- 27. තවද දකුණේ අයවළුන්. දකුණේ අයවළුන් යනු කුමක්ද (යැයි ඔබ දන්නේද?) 28. ඔවුන් කටු නැති ගස් යටද 29. ගෙඩි පිරුණු වළු සහිත කෙසෙල් ගස් යටද 30. තවද දිගු

සෙවනැලි අසලද 31. හඬ නගා ගලා යමින් තිබෙන ජලය
 අසලද 32. බොහෝ පලතුරු අතරද (සිටිනු ඇත) 33. එය
 නිම නොවන ඒවාය. තහනම් නොකරන ලද ඒවාය. 34. තවද
 උසස් ඇතිරිලිවල (වාඩි වී සිටිනු ඇත) 35. නිශ්චය වශයෙන්ම
 (නයනාහිරුපි කාවන්) අළුත් මැවිලි ලෙස අප ඇති කර
 36. එම ස්ත්‍රීන්ව කන්‍යාවන් ලෙසින් 37. (සිය හිමියා) මත ආදරය
 ඇති හා සම වයස් ඇත්තවුන් ලෙසින් 38. දකුණේ අයවළුන්ට
 (ඇති කර ඇත්තෙමු) 39. ඉදිරියේ සිටින්නන්ගෙන් පිරිසක්ද
 40. පසුපස සිටින්නන්ගෙන් පිරිසක්ද

41. වමේ අයවළුන්. වමේ අයවළුන් යනු කුමක් (යැයි ඔබ
 දන්නෙහිද?) 42. (ඔවුන්) කටුක ගිනි සුළඟෙහි හා කකියන රත්
 ජලයෙහි 43. පුළුල් අඳුරු දුමෙහි සෙවනැල්ලේ සිටිනු ඇත.
 44. (එහි) සිසිල් සුවය හෝ (කිසිදු) හොඳක් නොමැත. 45. නිශ්චය
 වශයෙන්ම ඔවුන් මෙයට පෙර ලොව සැප විදින්නන්ව සිටියහ.
 46. එනමුත් ඔවුන් දැවැන්ත පාපයෙහි සදා නිරතව සිටියහ.
 47. තවද ඔවුහු .අප මරණයට පත්ව පස් බවටද අස්ථි බවටද
 පත්වූ පසුවත් අපි නැවත (ජීවය දෙනු ලැබ) නැගිටවනු
 ලබන්නෙමුද?. යැයි (සරදමින්) අසමින් සිටියෝය. 48.
 නැත්නම් අපගේ පැරැණිතන් වන පියවරුනුත්ද? (එසේ
 නැගිටවනු ලබන්නේ. යැයි අසමින් සිටියහ) 49. (මුහම්මද්)
 .පැරැණිතන් හා පසුව පැමිණියන්ද 50. නිශ්චිත දිනයෙක
 එක් හෝරාවක (ඔබ සැම) එක් කරනු ලබන්නෙහුය.
 (යැයි ඔවුන්ට පවසන්න) 51. එයට පසුව .බොරුකාරයින්
 වන මග වරදවා ගත්තවුනි නිශ්චය වශයෙන්ම ඔබලා
 52. ජක්කුම් නම් වන (කටු) වෘක්ෂයෙන් අනුභව කරන්නන්ය.
 53. එහෙයින් එයින්ම කුස පුරවා ගන්නෙහුය. 54. පසුව එය
 මත රත් වූ ජලය පානය කරන්නෙහුය. 55. (රෝගය නිසා දැඩි)

පිපාසයෙන් පීඩිත ඔටුවකු පානය කරන්නාක් මෙන් (තවතවත්) පානය කරන්නෙහුය. (යැයි ඔවුන්ට පවසනු ලැබේ) 56. අවසාන තීන්දු දිනයෙහි ඔවුන්ට (ලැබෙන) හෝඡන සංග්‍රහය මෙයයි.

57. ඔබව මැවූවේ අපය. එහෙයින් (අප පවසන දෙය) සත්‍යයැයි ඔබ විශ්වාස කළ යුතුයි නොවේද? 58. (ගර්භාශයට) ඔබ යවන ශුක්‍ර බීජුව ඔබ බැලූවේද? 59. එය ඔබ මවන්නේද නැත්නම් අපි මවන්නෙමුද? 60. ඔබලා අතර මරණයද අපි ඇති කර ඇත්තෙමු. එහෙයින් කිසිවෙකුට අපව අහිබවා යා නොහැකිය. 61. (ඔබලා විනාශ කර එය වෙනුවට) ඔබ වැන්නන්ව ගෙනැවිත් ඔබ නොදන්නා ස්වරූපයෙන් ඔබලා (නැවත) ඇති කිරීමටද (අපට හැකිය). 62. පළමු වරට අප ඔබ මැවූ බව ඔබ නිශ්චය වශයෙන්ම දන්නෙහිය. එහෙයින් (එමගින් හෝ) ඔබ සත්‍යාවබෝධය ලැබිය යුතුයි නොවේද? 63. (පොළොවෙහි ඔබලා) සිටුවන දෙය ඔබ බැලූවෙහිද? 64. එය වවන්නේ ඔබද නැත්නම් අපි වවන්නෙමුද? 65. අප සිතුවහොත් එය බොල් කර දමන්නෙමු. එවිට ඔබ (කිසිත් කර කියා ගත නොහැකිව) පුදුමයට පත් වෙමින් සිටිනු ඇත. 66. (අස්වැන්න නැති වීමෙන්) නිශ්චය වශයෙන්ම අප ණයගැතියන් වූයෙමු 67. තවද (ලාභ ලැබීමෙන්) නවත්වනු ලැබුවන් වූයෙමු. (යැයි ඔබ කියනු ඇත) 68. තවද ඔබ පානය කරන ජලය ඔබ බැලූවෙහිද? 69. වළාකුලෙහි සිට එය ඔබ පහළ කර ගත්තේද? නැත්නම් පහළ කළේ අපද? 70. අපි සිතුවොත් එය ලවන රසය ඇත්තක් බවට පත් කර දමන්නෙමු. (එසේ නොකළාට අපට) ඔබ තුනි පිදිය යුතුයි නොවේද? 71. ඔබ මොලවන ගින්න ඔබ බැලූවෙහිද? 72. එහි වෘක්ෂය ඔබ ඇති කළේද? නැත්නම් ඇති කරන්නන් අපද? 73. (නිරයේ ගින්න) සිහිපත් කරන්නක්වද මගීන්ට ප්‍රයෝජනයක් ලෙසින්ද අපි එය

නිර්මාණය කළෙමු. 74. එහෙයින් (මුහම්මද්) උදාර වූ ඔබගේ විශ්වාධිපතියාගේ නාමය මගින් සුවිශුද්ධ කරන්න.

75. තාරකා මණ්ඩලය මත මම දිවුරමි. 76. ඔබ දන්නේ නම් මෙය විශිෂ්ට දිවුරුමකි. 77. නිශ්චය වශයෙන්ම මෙය ගෞරවනීය පාරායණයකි. 78. (එය) ආරක්ෂිත ලියැවිල්ලේ තිබේ. 79. පවිත්‍රයන් මිස කිසිවෙක් මෙය ස්පර්ශ නොකරන්නෝය. 80. විශ්වයේ විශ්වාධිපතියා විසින් මෙය පහළ කර ඇත. 81. එසේ තිබෙන විටම ඔබ මෙය ගැන නොසැලකිල්ලෙන් සිටින්නෙහුද? 82. අසත්‍ය කිරීම ඔබගේ භාග්‍යයන්ට (ඔබ තුතියක්) කරන්නෙහුද?

83. කෙනෙකු මරණාසන්න වූවිට (ප්‍රාණය ඔහුගේ) උගුර වෙතට පැමිණි විට 84. එසමයෙහි ඔබ (කිසිත් කර කියා ගත නොහැකිව) බලා සිටිනු ඇත. 85. නමුත් අපි ඔබට වඩා ඔහුට සමීපව සිටින්නෙමු. එනමුදු ඔබ එය නොදකින්නෙහුය. 86. එහෙයින් (මෙලොව ක්‍රියාවලට එලොවෙහි) කුලී දෙනු නොලබන්නෙහුය යැයි තිබුනහොත් (සහ) 87. ඔබලා(ගේ තර්කයෙහි ඔබලා) සත්‍යාවදීන් නම් (ඔහුගේ ප්‍රාණය) මුදවා ගන්නට තිබුනි නොවේද? 88. (මරණයට පත් වන ඔහු අල්ලාහ්ට) සමීප වූවන් අතර කෙනෙකු නම් 89. ඔහුට සැපයූ යහපත් ආහාරයද තවත් භාග්‍යයන් සපිරි ස්වර්ගයද ඇත. 90. තවද ඔහු දකුණේ සගයෙකුව සිටියේ නම් 91. දකුණේ ඇත්තනි ඔබට ශාන්තිය ඇති වේවා.(යැයි ඔහුට සුඛාශීංසන පවසනු ලැබේ) 92. නමුත් ඔහු මග වරදවා ගත් මුසාවාදීන්ගෙන් (කෙනෙක්) නම් 93. රත් වූ ජලයම ඔහුට (ලැබෙන) සංග්‍රහයයි. 94. (තවද) නිරයේ ගින්නට තල්ලු කරනු ලැබීමද (ඔහුට ලැබෙන සංග්‍රහයයි) 95. නිශ්චය වශයෙන්ම ස්ථිර සත්‍යය මෙයයි 96. එහෙයින් (මුහම්මද්) උත්කෘෂ්ට වූ ඔබගේ විශ්වාධිපතියාගේ නාමය මගින් සුවිශුද්ධ කරන්න.

57. අල් හදීද් - යකඩ (මදීනාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අහසෙහි හා පොළොවෙහි ඇති සෑම දෙයක්ම අල්ලාහ්වම සුවිශුද්ධ කරමින් සිටින්නේය. ඔහු අහිබවන්නාය ශ්‍රෝණාන්විතයාය. 2. අහසෙහි හා පොළොවෙහි පාලනය සතු ඔහුටය. ඔහු ජීවය දෙන්නේය. මරණයට පත් කරන්නේය. තවද ඔහු සියලුම දේ මත බලය ඇත්තාය. 3. (සියල්ලටම වඩා) ඉස්සර වූවා ඔහුය. පසුපසින් වන්නාද ඔහුය. හෙලිදරව් වී සිටින්නා ඔහුය. වසන් වී සිටින්නාද ඔහුය. තවද ඔහු සෑම දෙයක් ගැනම දන්නේය. 4. අහස් හා පොළොව දින සයකින් මැවූවේ ඔහුය. පසුව අර්ෂ් (නම් සිහසුනෙ)හි තැන්පත් වූයේය. පොළොවට ඇතුල් වන දෙයද එයින් පිට වන දෙයද අහසින් පහළ වන දෙයද එය කරා නගින දෙයද ඔහු දන්නේය. ඔබ කොහි සිටියද ඔහු ඔබ සමග සිටින්නේය. තවද අල්ලාහ් ඔබ කරන දෙය බලන්නාය. 5. අහසෙහි හා පොළොවෙහි පාලනය හිමි ඔහුටය. තවද සියලුම කාර්යන් මීදෙන්නේ ඔහු කරාය. 6. රැය දහවලට ඇතුල් කරන්නේ ඔහුය. තවද දහවල රැයට ඇතුල් කරන්නේ ඔහුය. ඔහු සිත්වල ඇති දෙය (පවා) දන්නේය.

7. අල්ලාහ් කෙරෙහි හා ඔහුගේ දූතයා කෙරෙහි ඔබ විශ්වාසය තබන්න. තවද කුමන වස්තුවලට ඔබව ඔහු උරුමක්කාරයන් බවට පත් කර ඇත්තේද එයින් (දන් ලෙසින්) වියදම් කරන්න. මන්ද යත් ඔබගෙන් කවුරුත් විශ්වාස කර (එසේ) වියදම් කරන්නේද ඔවුන්ට විශාල කුලියක් ඇත. 8. ඔබගේ විශ්වාධිපතියා වෙත විශ්වාසය තබන්නට (අපගේ) දූතයා ඔබව කැඳවන විට හා නිශ්චය වශයෙන්ම පෙරම (ඔහු) ඔබ වෙතින් ප්‍රතිඥාව ලබා

සිටින විට අල්ලාහ් කෙරෙහි විශ්වාස නොකරන්නට ඔබට කුමක් වීද? ඔබලා විශ්වාසිතයන් නම් (අල්ලාහ් කෙරෙහිම විශ්වාසය තබන්න). 9. ඔබව අඳුරෙන් ආලෝකයට ගෙනෙනු පිණිස සිය ගැත්තාට පැහැදිලි වූ වැකි පහළ කරන්නේ ඔහුය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔබ විෂයයෙහි සානුකම්පිතයාය. දයාබරයාය. 10. අහස් හා පොළවෙහි හිමිකාරිත්වය අල්ලාහ් ට තිබියදී අල්ලාහ් ගේ මාර්ගයෙහි (කුසල් පිණිස) වැය නොකරන්නේ මක්නිසාද?. (මක්කාවෙහි) ජයග්‍රහණයට පෙර වැය කර සටන් කළවුන් (මක්කා) ජයග්‍රහණයෙන් පසුව වැය කර සටන් කළවුන්ට වඩා ඉතා උසස්ය. ඔබ ඔවුන්ට (කිසිසේත්) සමාන නොවේ. එසේ වුවද, අල්ලාහ් සැම දෙනාටම ඉතා උසස් හා අලංකාර පොරොන්දු (ලබා) දේ. තවද අල්ලාහ් ඔබගේ (සියළු) ක්‍රියාවන් පිළිබඳව (හොඳින්) දනියි.

11. අල්ලාහ්ට අලංකාර ණය ලෙසින් ණය දෙන්නන් කවුරුන්ද? ඔහුට ඔහු දෙගුණයන් කරන්නේය. තවද ඔහුට ගෞරවනීය කුලියද ඇත. 12. විශ්වාසිතයන් වන පුරුෂයන්වද විශ්වාසිතයන් වන ස්ත්‍රීන්වද ඔබ දකින දිනයෙහි කාන්තිය ඔවුන් ඉදිරියෙන්ද ඔවුන්ගේ දකුණු පසින්ද විහිදෙමින් තිබෙනු ඇත. (එවිට ඔවුන් අමතා) .අද දින ඔබට සුඛාරංචිය වන්නේ ස්වර්ගයේ උද්‍යානයයි. ඒවාට පහළින් ගංගා ගලා යමින් තිබෙනු ඇත. එහි ඔබ සදාකාලිකව රැඳී සිටින්න. මෙයයි අති විශිෂ්ට ජයග්‍රහණය. (යැයි පවසනු ලැබේ) 13. (මුහම්මද්!) වංචනික පුරුෂයන් හා වංචනික ස්ත්‍රීන් විශ්වාස කළවුන්ව බලා .(අහෝ අප දෙස යොමුවන්න. ඔබගේ කාන්තියෙන් අපින් දල්වා ගන්නෙමු. යැයි පවසන එම දිනය (ඔබ මෙතෙහි කර බලන්න. එවිට). ඔබට පිටුපසින් ගොස් කාන්තිය සොයා ගන්න. යැයි ඔවුන්ට පවසනු ලැබේ.

පසුව ඔවුන් අතර පවුරක් ඉදි කරනු ලැබේ. එහි ද්වාරයක් තිබෙනු ඇත. එහි ඇතුළත (අල්ලාහ්ගේ) ආශීර්වාදය තිබෙනු ඇත. නමුත් එහි පිටත දිසාවල හිංසනය තිබෙනු ඇත.

14. (වංචනිකයන්ව සිටි) මොවුන් (විශ්වාසිකයන් අමතා) .(ලොව) අප ඔබ සමග (සමීපතරයන්ව) නොසිටියෙමුද?. යැයි ගබ්ද නගා පවසති. (එයට විශ්වාසිතයන්) .එසේය. නමුත් ඔබ ඔබවම පරීක්ෂණයකට ලක් කර ගත්තෙහුය. (අපගේ) විනාශය ඔබලා බලා සිටියෙහුය. (මෙම දිනය ගැනද) සැකයෙන් සිටියෙහුය. අල්ලාහ්ගේ ආඥාව පැමිණෙන තෙක් (ලොකික මායාවන්) ඔබට (එරෙහිව) කුමන්ත්‍රණ කළේය. තවද මුලා කරන්නා (වූ ෂයිතාන්) අල්ලාහ් ගැන ඔබ මුලා කර දැමීමේය. යැයි පවසනු ඇත.

15. තවද. (වංචනිකයන් වන) ඔබගෙන් හෝ ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් හෝ (හිංසනය වෙනුවට) කිසිදු වන්දියක් ලබා ගනු නොලැබේ. ඔබලාගේ රැඳුම්පළ නිරයයි. ඔබට සහයද එයයි. අවසාන රැඳුම්පළවලින් එය ඉතා නරකය. (යැයිද පවසනු ලැබේ)

16. විශ්වාස කළවුන්ට අල්ලාහ්ව සහ පහළ වී ඇති සත්‍යය ගැන සිතන විට ඔවුන්ගේ හදවත් (බියෙන්) සලිත වන මොහොත (තවමත්) පැමිණියේ නැතිද? තවද මෙයට පෙර පුස්තකය දෙනු ලැබුවන් මෙන් ඔවුන් නොවේවා. බොහෝ කල් ගතවූ පසු ඔවුන්ගේ හදවත් දැඩි විය. තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පාපතරයන් වූහ. 17. දූත ගන්නා: නිශ්චය වශයෙන්ම අල්ලාහ් පොළොව එහි මරණයෙන් පසු නැවත ජීවය දෙන්නේය. ඔබ වටහා ගනු පිණිස මෙම වැකි අපි පැහැදිලිව විස්තර කරන්නෙමු.

18. නිශ්චය වශයෙන්ම දන් දුන් පුරුෂයන් හා ස්ත්‍රීන් තවද අල්ලාහ්ට අලංකාර ණය දුන් ඔවුන්ද (වන) ඔවුන්ට (එහි ප්‍රතිඵලය) දෙගුණ කරනු ලැබේ. (තවද) ඔවුන්ට (අල්ලාහ් වෙත)

ගෞරවනීය කුලියද ඇත. 19. තවද කවුරුන් අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයා වෙත විශ්වාසය තබන්නෝද තම විශ්වාධිපතියා ඉදිරියෙහි සත්‍යවාදීන් හා (සත්‍යය වෙනුවෙන්) ජීවිතය කැප කළවුන්ව සිටිනු ඇත. ඔවුන්ට ඔවුන්ගේ කුලිය හා කාන්තිය (හිමි වනු) ඇත. කවුරුන් ප්‍රතික්ෂේප කරමින් හා අපගේ වැකි අසත්‍ය කරමින් සිටියෝද ඔවුහු නිරයේ වැසියෝමය.

20. දූත ගන්න: නිශ්චය වශයෙන්ම මෙලොව ජීවිතය කෙලි ලොලක්ද (පුහු) අලංකාරයක්ද වෙයි. තවද (එය වනාහී) ඔබ අතර ආඩම්බර විමක්ද වස්තුව හා පරම්පරා වැඩි කිරීමක් (පමණක්)ය. (මෙය) වර්ෂාවේ නිදසුනට සමානය. එය වචන බෝගය ගොවියා සතුවට පත් කරයි. නමුත් එය නොබෝ දිනකින් වියැලී කහ වර්ණයට පත් වනු ඔබ දකින්නෙහිය. පසුව එය බොල් වන්නේය. (ලෞකික දිවියත් මෙවැනිමය). එලොවෙහි දූඩි හිංසනය ඇත. (එමෙන්ම විශ්වාසිතයන්ට) අල්ලාහ්ගේ සමාවද ඔහුගේ තෘප්තියද ඇත. එහෙයින් මෙලොව ජීවිතය මුලා කරන මද සතුවක් මිස (අන් කිසිවක්) නොවේ. 21. ඔබගේ විශ්වාධිපතියාගේ සමාවට හා ස්වර්ගයට ඉක්මන් වන්න. එම ස්වර්ගයේ පළල අහසෙහි හා පොළොවෙහි පළල මෙනි. කවුරුන් අල්ලාහ් කෙරෙහි හා ඔහුගේ දූතයා කෙරෙහි විශ්වාසය තබන්නෝද ඔවුන්ට එය සුදානම් කර ඇත. එය අල්ලාහ්ගේ ආශීර්වාදයකි. එය ඔහු තමා සිතන්නන්ට දෙන්නේය. තවද අල්ලාහ් අති විශිෂ්ට භාග්‍ය ඇත්තාය.

22. පොළොවෙහි හෝ ඔබ විෂයයෙහි ඇති වන කිසිදු උවදුරක් අප ඇති කරන්නට පෙර එය පුස්තකයේ (සටහන් වී) නොතිබී (එසේ ඇති වන්නේ) නැත. නිශ්චය වශයෙන්ම අල්ලාහ්ට මෙය ඉතා පහසුය.

23. ඔබට නොලැබී ගිය දෙයක් ඔබ (පමණට වඩා) දුක්

නොවනු පිණිසද ඔහු ඔබට ලබා දී ඇති දෙයට (පමණට වඩා) සතුටු නොවන්නටද (ඔහු මෙය හෙළිකරන්නේය). උඩඟුවන හා ආඩම්බර වන කිසිවෙකුට අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත.

24. කවුරුත් මසුරු වී මසුරුකම් කරන මෙන් (අනුන්වත්) උනන්දු කරන්නේද (තවද) කවුරුත් ප්‍රතිකේෂප කරන්නේද (ඔවුන්ය අලාහ ලබන්නන්). නිශ්චය වශයෙන්ම අල්ලාහ් අවශ්‍යතාවයක් නැත්තාය. ප්‍රශංසාව හිමියාය.

25. නිශ්චය වශයෙන්ම අපි දූතයන්ව පැහැදිලි සාධක සහිතව එව්වෙමු. තවද මිනිසුන් යුක්තිය ගොඩනගනු පිණිස ඔවුන් සමග පුස්තකයද (යුක්තියේ) තරාදියද පහළ කළෙමු. තවද යකඩයද අපි පහළ කළෙමු. එය ඉතා දූඩි හා එහි මිනිසුන්ට බොහෝ ප්‍රයෝජනද ඇත. (මෙමගින්) තමාට සහ තම දූතයාට රහසින් සහය වන්නන් කවුරුන්දැයි දූතගනු පිණිස අල්ලාහ් (මෙසේ කළේය). නිශ්චය වශයෙන්ම අල්ලාහ් ශක්තිවන්තයාය. අහිඛවන්නාය.

26. තවද නිශ්චය වශයෙන්ම අපි නූන්ව සහ ඉබ්‍රාහිම්ව එව්වෙමු. තවද ඔවුන්ගේ පරම්පරාවෙන් දූත මෙහෙය හා ධර්මයද ඇති කළෙමු. (ඔවුන් අතර) සෘජු මග ලත්තෝද සිටියහ. එනමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පාපතරයන්වම සිටියෝය.

27. පසුව (යහපත් අයගේ) පිය සටහන් මත අපගේ දූතයන්ව ගමන් කරවූයෙමු. මර්යම්ගේ පුත් ඊසාවද (එම පියසටහන්) අනුගමනය කරවා ඔහුට ඉන්ජිල් (නම් පුස්තකය)ද දුන්නෙමු. තවද ඔහුව අනුගමනය කරන්නන්ගේ සිත්වල දයාව හා කරුණාව ඇති කළෙමු. එනමුත් ඔවුන් ඔවුන් විසින්ම ඇති කර ගත් පැවිදි ජීවිතය අපි ඔවුන්ට නියම නොකළෙමු. අල්ලාහ්ගේ තාප්තිය අත් කර ගැනීමට මිස (ඔවුන් එය ඔවුන්ටම නියම කර ගත්තෝය). එනමුත් එය අනුගමනය කළ යුතු (නියම)

ආකාරයට ඔවුන් එය අනුගමනය නොකළෝය. ඔවුන් අතර විශ්වාස කළවුන්ට ඔවුන්ගේ කුලිය අපි ලබා දුන්නෙමු. එනමුත් ඔවුන් අතර බොහෝ දෙනෙක් පාපතරයන්වම සිටින්නෝය.

28. විශ්වාස කළවුනි ඔබ අල්ලාහ්ට බියබැතිවී ඔහුගේ අවසාන දූතයාව විශ්වාස කරන්න. ආශීර්වාදයෙන් දෙගුණයක් ඔබට ලබා දී එක් ආලෝකයක්ද ඔබට ලබා දුන්නේ ඔහුය. එමගින් ඔබ (සෘජු මගෙහි) ගමන් කරනු ඇත. තවද ඔබ වෙනුවෙන් ඔහු සමාවද දෙන්නේය. අල්ලාහ් සමාවන්තාය දයාබරයාය.

29. අල්ලාහ්ගේ ආශීර්වාදයන්ගෙන් කිසිවක් (තෙමීම) ලබා ගැනීමට ඔබට ශක්තිය නොමැත යැයි පුස්තකයේ අයවළුන් සිතා නොසිටිනු පිණිස (ඔහු මෙම පුවත් සියල්ල දන්වන්නේය). තවද සියලුම භාග්‍යයන් ඇත්තේ නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගේ හස්තයේය. තමා සිතුවන්ට ඔහු එය දෙන්නේය. තවද අල්ලාහ් අති විශිෂ්ට භාග්‍ය ඇත්තාය.

58. අල් මුජාදිලා - තර්ක කරන්නී (මදිනාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1 (මුහම්මද්) කවුරුන් සිය සැමියා පිළිබඳ ඔබ සමග තර්ක කර අල්ලාහ් වෙත පැමිණිලි කළාද එම ස්ත්‍රියගේ වචනවලට නිශ්චය වශයෙන්ම අල්ලාහ් සවන් දුන්නේය. තවද ඔබ දෙදෙනාගේ සංවාදයටද අල්ලාහ් සවන් දුන්නේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් අසන්නාය. බලන්නාය.

2. ඔබගෙන් ඇතැමුන් තම බිරියන්ව මව්වරුන්ට උපමා

කර කියති. එනිසා ඔවුන් මොවුන්ගේ මව්වරුන් වන්නේ නැත. මොවුන්ව වැදුවන් හැර (අන් කිසිවෙකු) නිශ්චය වශයෙන්ම මොවුන්ගේ මව්වරුන් වන්නේ නැත. එසේ තිබෙන විට වචනයෙන් පිළිකුල් කටයුතු දෙයක් හා අසත්‍ය දෙයක් මොවුහු නිශ්චය වශයෙන්ම පවසති. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඉවසන්නාය සමා වන්නාය. 3. තවද කවුරුන් සිය බිරිය මවට උපමා කර පවසා එයින්කිබිති (පසුතැවිලිවී) තමා පැවසූ දෙයින් ආපසු හැරුනහොත් ඔවුන් දෙදෙනා එකිනෙකා ස්පර්ශ කරන්නට පෙර වහලෙකු නිදහස් කළ යුතුය. ඔබ උපදෙස් කරනු ලබන්නේ මෙමගිනි. තවද ඔබ කරන දෙය ගැන අල්ලාහ් සංවේදියාය. 4. කවුරුන් (ඒ සඳහා වහලෙකු) නොලැබුවේද ඔවුන් දෙදෙනා එකිනෙකා ස්පර්ශ කරන්නට පෙර මාස දෙකක් නොකඩවා උපවාසය රැකිය යුතුය. කවුරුන් මෙයටද හැකියාව නොලැබුවේද ඔහු දුගීන් හැට දෙනෙකුට ආහාර ලබා දිය යුතුය. මෙය ඔබ අල්ලාහ් කෙරෙහි සහ ඔහුගේ දූතයා කෙරෙහි විශ්වාසය ඇති කරගනු පිණිස(මෙසේ ඔබ අණ කරනු ලබන්නෙහි)ය. තවද මේවා අල්ලාහ්ගේ සීමා වේ. තවද ප්‍රතිකෂේප කරන්නන්ට වේදනාකාරී හිංසනය ඇත.

5. කවුරුන් අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට විරුද්ධ වන්නේද ඔවුන් ඔවුන්ට පෙර සිටියන් නින්දාවට පත් කරනු ලැබුවා සේ මොවුහුද නින්දාවට පත් කරනු ලබන්නෝය. නිශ්චය වශයෙන්ම අපි පැහැදිලි වැකි පහළ කර ඇත්තෙමු. ප්‍රතිකෂේප කරන්නන්ට නින්දනීය හිංසනය ඇත. 6. අල්ලාහ් ඔවුන් සියල්ලන්වම ප්‍රාණය දී නැගිටවා පසුව ඔවුන් කළ දෙය ඔවුන්ට දන්වන දිනයෙහි -ඔවුන් එය අමතක කර තිබුනද- එය අල්ලාහ් ගණන් තබා ඇත. තවද අල්ලාහ් සෑම දෙයක් මතම සාක්ෂිකරුවෙක්ව සිටින්නේය. 7. නිශ්චය

වශයෙන්ම අල්ලාහ් අහසෙහි තිබෙන දෙයද පොළොවෙහි ඇති දෙයද දන්නේය යන කරුණ ඔබ නොබැලූවෙහිද? තිදෙනෙකුගේ රහසෙහි ඔහු සිව්වැන්නා ලෙස සිටින්නේ මීස (එවැන්නක් සිදු) නොවී. තවද පස් දෙනෙකු(ගේ රහසෙහි ඔවුන්) අබියස ඔහු සය වැන්නාව සිටින්නේ මීස (එවැන්නක් සිදු) නොවේ. තවද එයට වඩා (සංඛ්‍යාවෙන්) ඉතා අඩු හෝ ඉතා වැඩිව එක්වී)ඔවුන් කොහි සිටියද ඔහු සමග සිටින්නේ මීස නොවේ. පසුව අවසාන දිනයෙහි ඔවුන් කරමින් සිටි දෙය ඔහු ඔවුන්ට දන්වනු ඇත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සෑම දෙයක් ගැනම දන්නාය.

8. (කුමන්ත්‍රණ කරන අදහසින්) රහස් කථා කිරීමෙන් තහනම් කරනු ලැබූ පසුවද කුමකින් ඔවුන් වළකන ලද්දෝද එය කරා (නැවත) යමින් පව් කිරීමද සීමාව ඉක්මවීම සහ දූතයාට පිටුපෑම (යනාදිය) මගින් රහසිගතව සාකච්ඡා කරන ඔවුන්ව (මුහම්මද්!) ඔබ නොබැලූවෙහිද? පසුව ඔවුන් ඔබ වෙත පැමිණෙන විට කුමක් මගින් අල්ලාහ් ඔබට සුඛ නොපැතු වේද එමගින් (සරදමට මෙන්) ඔවුහු ඔබට සුඛ පතති. පසුව ඔවුන් තමන් අතර (රහසින්) අප මෙසේ පැවසුවාට අල්ලාහ් අපට දඬුවම් කළ යුතු නොවේද?. යැයිද පවසා ගනිති. නිරයම ඔවුන්ට ප්‍රමාණවත්ය. ඔවුන් එහි ප්‍රවේශ වනු ඇත. එක් රැස් වන තැන්වලින් එය ඉතා නරකය.

9. විශ්වාස කළවුනි! ඔබ රහස් කථා කළහොත් පාපය සහ සීමාව ඉක්මවීම හා දූතයාට පිටුපෑම මගින් රහස් කථා නොකරන්න. එනමුත් කුසල් කිරීම සහ බියබැතිව සිටීම පිළිබඳ රහස් කථා කරන්න. තවද කවුරුන් වෙත ඔබලා එක් රැස් කරනු ලබන්නෙහුද එම අල්ලාහ්ට බිය බැති වන්න. 10. විශ්වාස කළවුන් දුක ඇති කරනු පිණිස ෂයිතාන් වෙතින් වන දෙයකි රහස් (කථා කිරීම. එනමුත්) අල්ලාහ්ගේ අනුමැතිය නොමැතිව ඔවුන්ට

කිසිදු නපුරක් ඔහුට කළ නොහැකිය. එහෙයින් විශ්වාසිතයින් අල්ලාහ් මතම පූර්ණ විශ්වාසය තබන්නවා. 11. විශ්වාස කළවුනි! සභාවල එහා මෙහා වී ඉඩ ඇති කර දෙන්න යැයි ඔබට පවසනු ලැබුවහොත් (එසේ) ඉඩ ලබා දෙන්න. අල්ලාහ් ඔබට ඉඩ දෙනු ඇත. එමෙන්ම නැගිටින්න යැයි පවසනු ලැබුවහොත් වහාම නැගිට සිටින්න. තවද ඔබ අතර විශ්වාස කළවුන්ට හා දැනුම දෙනු ලැබුවන්ටද අල්ලාහ් තනතුරු උසස් කරනු ඇත. ඔබ කරන දෙය ගැන අල්ලාහ් සංවේදියාය.

12. විශ්වාස කළවුනි! දූතයා සමග යම් රහස් කථා කිරීමට ඔබට අවශ්‍ය වුවහොත් එම රහසට පෙර දන් දීමක් පෙරටු කරන්න. මෙය ඔබට යහපත් හා නිර්මල වීමක් වනු ඇත. එනමුත් ඔබ එයට පොහොසත් නොවන්නේ නම් නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමා වන්නාය දයාබරයාය. 13. ඔබගේ රහස් කථාවලට පෙර දන් දීමක් පෙරටු කරන්නට තිබීම ගැන ඔබ බිය වන්නෙහුද? එසේ ඔබ නොකළහොත් අල්ලාහ් ඔබව සමා කරන්නේය. එහෙයින් සලාතය නිසි පරිදි ඉටු කරන්න. තවද සකාත්ද දෙන්න. තවද අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට අවනත වන්න. තවද අල්ලාහ් ඔබ කරන දෙය ගැන සංවේදියාය.

14. කුමන සමූහයා සමග අල්ලාහ් උදහස්ව සිටින්නේද ඔවුන් සමග සබඳතා පවත්වන්නන්ව (මුහම්මද්) ඔබ බැලුවෙහිද? ඔවුන් ඔබගෙන් වුවන් නොවේ. ඔවුන්ගෙන් වුවන්ද නොවේ. ඔවුහු දනගෙනම අසත්‍යව දිවුරති. 15. ඔවුන් වෙනුවෙන් අල්ලාහ් කටුක හිංසනය සූදානම් කර ඇත. නිශ්චය වශයෙන්ම ඔවුන් කරමින් සිටින දෙය ඉතා නරකය. 16. ඔවුහු සිය ප්‍රතිඥා පලිහක් කර ගනිමින් (මිනිසුන්ව) අල්ලාහ්ගේ මාර්ගයෙන් වළකති. එහෙයින් ඔවුන්ට නින්දනීය හිංසනය ඇත.

17. ඔවුන්ගේ වස්තුවද දරුවන්ද අල්ලාහ්ගෙන් වන (දඬුවම්)

කිසිවකින් (ඔවුන්ව) බේරා ගැනීමට පිහිට වන්නේ නැත. ඔවුන් නිරයේ වැසියන්මය. ඔවුන් එහි සදාකල් රැඳෙන්නන්ය. 18. ඔවුන් සියල්ලන්වම අල්ලාහ් නැගිටවන දිනයෙහි ඔබට දිවුරුවා සේ ඔහුටද ඔවුන් දිවුරනු ඇත. තවද නිශ්චය වශයෙන්ම (මෙයින් ගැලවීමට) යම් කිසිව(ැයම)ක් මත තමා සිටින්නේ යැයි ඔවුන් සිතා ගනු ඇත. දැන ගන්න. නිශ්චය වශයෙන්ම මුසා වාදීන් ඔවුන්මය. 19. ෂයිතාන් ඔවුන්ව අහිඛවා අල්ලාහ්ගේ සිතුවිල්ල ඔවුන්ට අමතක කරවූයේය. ෂයිතාන්ගේ සේනාව මොවුන්ය. දැන ගන්න ෂයිතාන්ගේ සේනාව නිශ්චය වශයෙන්ම අලාහ ලැබුවන්ය. 20. නිශ්චය වශයෙන්ම කවුරු අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට සතුරු (කම්) කරන්නෝද. නිශ්චය වශයෙන්ම ඔවුන් ඉතා නීචයන් අතර සිටිනු ඇත. 21. මා සහ මාගේ දූතයා (ඔවුන් සැම) අහිඛවන්නෙමු. යැයි අල්ලාහ් තීන්දු කර ඇත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ශක්තිවන්තයාය. අහිඛවන්නාය.

22. (මුහම්මද්) අල්ලාහ්ව සහ අවසාන දිනය විශ්වාස කරන සමූහයා අල්ලාහ්ව සහ ඔහුගේ දූතයාව සතුරු කර ගත්තවුන් ප්‍රිය කරන්නන්ව ඔබ දකින්නේ නැත. (එසේ සතුරු කර ගත්තවුන්) තම දෙමව්පියන් වුවද තම පුතුන් වුවද තම සොහොයුරන් හෝ ඔවුන්ගේ පවුලේ කෙනෙකු වුවද (ඔවුන්ව විශ්වාසිකයන් ප්‍රිය කරන්නේ නැත). එවැන්නන්ගේ හදවත්වල අල්ලාහ් විශ්වාසය ලියා ඇත. තවද තමා වෙතින් වන ආත්මයෙන් ඔවුන්ව ශක්තිමත් කර ඇත. ස්වර්ගයේ උද්‍යානවල සදාකල් රැඳෙනා ලෙසින් ඔවුන්ව එහි ඔහු ඇතුල් කරනු ඇත. ඒවාට පහළින් ගංගා ගලා යමින් තිබෙනු ඇත. අල්ලාහ් ඔවුන්ගෙන් සෑහීමට පත් වූයේය. ඔවුහුද ඔහුගෙන් සෑහීමට පත් වූවෝය. මොවුන්ය අල්ලාහ්ගේ සේනාව. දැන ගන්න. නිශ්චය වශයෙන්ම ජය ලබන්නෝ අල්ලාහ්ගේ සේනාවයි.

59. අල් හෂර් - පිටුවහල් කිරීම (මදිනාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අහසෙහි ඇති දේ සහ පොළොවෙහි ඇති දේ අල්ලාහ්ව සුවිශුද්ධ කළෝය. ඔහු අහිඛවන්නාය. ඥාණාන්විතයාය. 2. පුස්තකයේ අයවචනගෙන් කවුරුන් ප්‍රතිකේෂ්ප කරමින් සිටියෝද ඔවුන්ව ඔවුන්ගේ නිවෙස්වලින් පළමු පිට කිරීමෙහිදී පිට කළේ ඔහුය. එනමුත් ඔවුන් පිට වනු ඇත යැයි ඔබ නොසිතූ වෙනුය. ඔවුන්ද අල්ලාහ්වෙතින් තම බලකොටු තමන්ව රැක ගනු ඇත යැයි සිතමින් සිටියෝය. එනමුත් ඔවුන් නොසිතූ දිසාවෙන් අල්ලාහ් (ගේ හිංසනය) පැමිණ ඔවුන්ගේ හදවත්වල හීනිය දූමිමේය. තවද ඔවුන් තම අත්වලින්ද විශ්වාසික යන්ගේ අත්වලින්ද තම නිවෙස් විනාශ කර ගත්හ. එහෙයින් (සත්‍යය වටහා ගන්නා) දසුන ඇත්තවුනි ඔබ මෙයින් පාඩම් ලබන්න.

3. තවද පිට වීම ඔවුන් මත තීන්දු කර නොතිබුනහොත් මෙලොවෙහිම ඔහු ඔවුන්ව හිංසා කර තිබෙනු ඇත. තවද එලොවෙහි ගින්නේ හිංසනයද ඔවුන්ට ඇත. 4. මෙසේ වූයේ ඔවුන් නිශ්චය වශයෙන්ම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට පටහැනි වූ හෙයින් තවද කවුරුන් අල්ලාහ්ට පටහැනි වන්නේද එවිට අල්ලාහ් හිංසා කිරීමෙහි ඉතා දැඩිය. 5. ඔබ (ඔවුන්ගේ) ඉදි ගස් කැපීමද නැත්නම් එහි මුල් මත සිටින්නට එය අත් හැර දූමිමද අල්ලාහ්ගේ අනුමැතියෙන් පාපතරයන්ට නින්දා කිරීමටය.

6. තවද අල්ලාහ් තම දූතයාට ඔවුන්ගෙන් කුමක් (ඉතිරි කර) දුන්නේද එය වෙනුවට ඔබ අශ්වයින් හෝ ඔටුවන් ගමන් කර (වා මහන්සි) වූයේ නැත. එනමුත් අල්ලාහ් තමා සිතන්නන් මත තම දූතයා අහිඛවනය කරන්නේය. තවද අල්ලාහ් සියලුම

දේ මත බලය ඇත්තාය. 7. එම ගම්වැසියන්ට හිමිව තිබුණු දෙයින් අල්ලාහ් සිය දූතයාට ලබා දුන් දෙය අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද ඥාතීන්ටද අනාථයන්ටද දුගීන්ටද මගීන්ටද හිමිය. ඔබ අතර සිටින ධනවතුන් අතරම (ධනය) කැරකෙමින් නොතිබෙනු පිණිස (අල්ලාහ් මෙසේ කරෙන්නේය). තවද (අපගේ) දූතයා කුමක් දෙන්නේද එය ඔබ ගන්න. තවද කුමකින් (ඔහු) ඔබව වළකන්නේද එයින් ඉවත් වන්න. තවද අල්ලාහ්ට බියබැති වන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් හිංසා කිරීමෙහි ඉතා දරුණුය.

8. කවුරුන් සිය නිවෙස් හා තම දේපළ අත් හැර අල්ලාහ්ගේ දායාදයන් හා ඔහුගේ තෘප්තිය සොයමින් පිටකරනු ලැබුවෝද එම දුගී සංක්‍රමණිකයන්ටද (එම වස්තුවෙහි කොටසක් හිමිය). තවද (ඔවුහු) අල්ලාහ්ට හා දූතයාට උදව් කරමින් සිටින්නෝය. සත්‍යවන්නයන් මොවුන්ය.

9. තවත් ඇතැමුන්ටද (මෙහි කොටසක් ඇත. ඔවුන් සියල්ලන්ට) පෙරම විශ්වාසය සමග නිවස තනා ගත්තවුන්ය. ඔවුහු සංක්‍රමණය කර තමන් වෙත පැමිණියවුන් ප්‍රිය කරති. තවද ඔවුන්ට දෙන ලද දෙයට තම සිත්වලින් (ආශා කරමින්) එය නොපතති. තවද තමන්ට අවශ්‍යතාවය තිබෙන විටම තමන්ට වඩා ඔවුන්වම තෝරා ගනිති. (මෙලෙසින්) කවුරුන් සිතේ මසුරුකමින් මුදා ගනු ලබන්නෝද ජය ලැබුවන් වන්නේ ඔවුන්ය. 10. ඔවුන්ට පසුව (පදිංචියට) පැමිණියවුන්ටද (මෙහි කොටසක් ඇත). ඔවුන්. අපගේ පරමාධිපති-යාණෙනි! අපටද විශ්වාස කිරීමෙහි අපට වඩා ඉස්සර වූවන්ටද සමාව දෙනු මැනවි. තවද විශ්වාස කළවුන් පිළිබඳ අපගේ හදවත්වල නොමනාප ඇති නොකරනු මැනවි. අපගේ පරමාධිපතියාණෙනි! නිශ්චය වශයෙන්ම ඔබ සානුකම්පිතයාය. දයාබරයාය. යැයි පවසති.

11. (මුහම්මද්) වේෂධාරීන්ව ඔබ නොබැලුවෙහිද? ඔවුහු

පුස්තකයේ අයවළුන් අතර වන ප්‍රතිකේෂ්ප කරමින් සිටින සිය සොහොයුරන් අමතා .ඔබ පිටමං කරනු ලැබුවහොත් ඔබ සමග නිශ්චය වශයෙන්ම අපිත් පිට වන්නෙමු. තවද කිසිවිටෙක හෝ කවුරුන්ටත් ඔබට එරෙහිව අප අවනත නොවන්නෙමු. ඔබලාට විරුද්ධව යුද්ධ කරනු ලැබුවහොත් නිශ්චය වශයෙන්ම අපි ඔබට උදව් කරන්නෙමු. යැයි පවසති. එනමුත් ඔවුන් නිශ්චය වශයෙන්ම මුසාවාදීන්ය යැයි අල්ලාහ් සාක්ෂි කියයි.

12. ඔවුන් පිටමං කරනු ලැබුවහොත් මොවුන් ඔවුන් සමග (කිසි විටෙක) පිට නොවෙති. තවද ඔවුන්ට එරෙහිව යුද්ධ කරනු ලැබුවහොත් මොවුහු ඔවුන්ට උදව්ද නොකරන්නෝය. තවද මොවුහු ඔවුන්ට උදව් කළද (පසුව) පිටු පාන්නෝය. පසුව ඔවුහු කිසිදු උපකාරයක් කරනු නොලබති.

13. නිශ්චය වශයෙන්ම ඔවුන්ගේ හදවත්වල අල්ලාහ්ට වඩා ප්‍රබලව තිබෙනුයේ ඔබ පිළිබඳ බියයි. මෙය ඔවුන් (සත්‍යය) නොහැඟෙනා සමූහයක්ව සිටින නිසාය. 14. බලකොටුවලින් ෫ කවල් දෙනු ලැබූ තැන්වල හෝ පවුරුවලට ඔබ්බෙන් සිටිමින් මිස ඔවුන් සැවොම එක්ව ඔබ සමග සටන් කරන්නේ නැත. ඔවුන් අතරම ඇති ගැටුම් ඉතා දරුණුය. (තත්ත්වය මෙසේ තිබෙන විට) ඔවුහු එක්ව සිටින්නෝය යැයි ඔබ සිතන්නෙහිය. (ඇත්තෙන්ම) ඔවුන්ගේ හදවත් සිසිකඩ වී තිබෙන්නේය. මෙය හේතුව ඇත්තෙන්ම ඔවුන් අනුවණ සමූහයක්ව සිටි හෙයිනි.

15. ඔවුන්ට පෙර (කාලයෙන්) සමීපව සිටි ඇතැමුන් මෙන් (මොවුහුද සිටිති). ඔවුන් ස්වකීය නරක ක්‍රියා සඳහා වන විපාකය වින්දෝය. තවද (එලොවෙහිද) ඔවුන් හිංසාකාරී වේදනාව ඇත. 16. (ඔවුන්ගේ තත්ත්වය) ෂය්තාන්ගේ නිදසුන මෙන් ඇත. (ඔහු) මිනිසා අමතා. ඔබ ප්‍රතිකේෂ්ප කර දමන්න. යැයි කියන්නේය. එසේ මිනිසා ප්‍රතිකේෂ්ප කර දමූ විට .මම ඔබගෙන් ඉවත්

වෙමි. (තවද) මම විශ්වයේ පරමාධිපතියා වන අල්ලාහ්ට බිය වෙමි.යැයි පවසන්නේය. 17. ඔවුන් දෙදෙනාගේම අවසානය ඔවුන් සදාකල් නිරයේ ගින්නේ රැඳීමයි. අපරාධකරුවන්ගේ කුලිය වන්නේ මෙයයි.

18. විශ්වාස කළවුනි! අල්ලාහ්ට බියබැති වන්න. තවද තමා හෙට දිනයට පෙරටු කළ දේ සෑම කෙනෙකුම බලා ගනිත්වා. තවද ඔබ අල්ලාහ්ට බියබැති වන්න. ඔබ කරන දේ පිළිබඳ අල්ලාහ් සංවේදියාය. 19. තවද අල්ලාහ්ව අමතක කර දැමුවන් මෙන් ඔබද නොවන්න. (මන්ද යත්) ඔවුන් තමන්වම අමතක කරන්නට අල්ලාහ් සැලැස්වූයේය. පාපතරයන් වන්නේ ඔවුන්ය. 20. නිරයේ වැසියන් සහ ස්වර්ගයේ වැසියෝ සම නොවෙති. ස්වර්ගයේ වැසියන් ඉමහත් භාග්‍ය ලැබුවන්ය.

21. (මුහම්මද්) මෙම කුර්ආනය අප කන්දක් මත පහළ කර තිබුනහොත් (එවිට) එය අල්ලාහ්ගේ චකිතයෙන් කම්පාවට පත්ව පහත් වී දෙබෑ වනු ඔබ දකින්නෙහිය. තවද මිනිසුන් වටහා ගනු පිණිස මෙවැනි නිදසුන් අපි ඔවුන්ට පැහැදිලි කරන්නෙමු. 22. ඔහුය අල්ලාහ්. නැමදීමට සුදුස්සා. ඔහු හැර දෙවියෙක් නොමැත. හෙළිදරව් වී තිබෙන දෙය හා වසන්වී තිබෙන දෙය දන්නා. ඔහුය පරම දයාබරයා. 23. ඔහුය අල්ලාහ්. නැමදීමට සුදුස්සා ඔහු හැර (අන් කිසිවෙක්) නොමැත. සර්ව රාජයා ඔහුය සුවිශුද්ධයා. ශාන්තිය දෙන්නා. පිළිසරණ දෙන්නා. රැක බලා ගන්නා. අභිබවන්නා. යටපත් කර පාලනය කරන්නා. සාධම්බරය හිමියා. ඔවුන් සම කරන දෙයින් ඔහු සුවිශුද්ධය. 24. ඔහුය අල්ලාහ්. මවන්නා. පිළිසකර කරන්නා ස්වරූපය දෙන්නා. ඔහුට අලංකාර නාමයන් ඇත. අහසෙහි හා පොළොවෙහි ඇති දේ සියල්ල ඔහුට සුවිශුද්ධ කරයි. ඔහුය අභිබවන්නා ඥාණාන්විතයා.

60. අල් මුම්තනිනා - පරික්ෂාවට ලක්කිරීම (මදිනාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ
නාමයෙන් (ආරම්භ කරමි)

1. විශ්වාස කළවුනි මට සතුරන්වද ඔබට සතුරන්වද සිටින්නන්ව මිතුදම නිසා රහස් පුවත් පෙන්වන මිතුරන් බවට පත් කර නොගන්න. මන්ද යත් ඔබ වෙත පැමිණ ඇති පුස්තකය ඔවුහු ප්‍රතික්ෂේප කරති. ඔබ ඔබගේ පරමාධිපතියා වන අල්ලාහ් මත විශ්වාසය තැබූ හේතුවෙන් (මෙම) දූතයාවද ඔබවද ඔවුහු පිටමං කරන්නෝය. මාගේ මාර්ගයේ ප්‍රයත්න දුර්වලද මාගේ තෘප්තිය පතාද ඔබ පිට වී සිටියේ නම් (ඔවුන්ව සගයන් කර නොගන්න. ඔබ මිතුදම නිසා ඔවුන්ට රහස හෙළි කරන්නෙහුය. එනමුදු ඔබ වසන් කර තිබෙන දෙයද ඔබ හෙළි කරන දෙයද මම දනිමි. තවද ඔබගෙන් කවුරු මෙය කරන්නෝද ඔවුන් නිශ්චය වශයෙන්ම සෘජු මග වරදවා ගත්තේය.
2. ඔවුන්ට ඔබ කෙරෙහි (බලය සඳහා) අවස්ථාව තිබුනහොත් ඔවුන් ඔබගේ සතුරන් වී සිය අත්ද සිය දිවද ඔබට හානි ඇති කරනු පිණිස ඔබ වෙත දික් කරනු ඇත. තවද ඔබත් ප්‍රතික්ෂේප කරන්නෙකු විය යුතුය යැයි ප්‍රිය කරනු ඇත.
3. ඔබගේ ඥාතීන්ද ඔබගේ දරුවන්ද අවසාන තීන්දු දිනයෙහි ඔබට කිසිදු ඵලක් දෙනු නොමැත. (එදින අල්ලාහ් ඔබ අතර) තීන්දු කරනු ඇත. තවද අල්ලාහ් ඔබ කරන දෙය බලන්නාය.
4. ඉබ්‍රාහිම් වෙත හා ඔහු සමග සිටියවුන් වෙත ඔබලාට එක් අලංකාර ආදර්ශයක් තිබේ. සිය සමූහයා අමතා .ඔබ වෙතින් හා තවද අල්ලාහ් හැර ඔබ නමදින දේවලින් අපි නිශ්චය වශයෙන්ම ඉවත් වූවන් වෙමු. ඔබවද අපි ප්‍රතික්ෂේප කර

දැමීමෙමු. තවද අල්ලාහ්ව පමණක් ඔබ විශ්වාස කරන තෙක් අප හා ඔබ අතර සතුරුකම හා පිළිකුල නිරන්තරයෙන් ඇති විය. යැයි ඔවුහු පැවසුවෝය. තවද ඉබ්‍රාහිම් සිය පියා අමතා .ඔබ වෙනුවෙන් කිසිවක් වළක්වන්නට අල්ලාහ් කෙරෙහි මට හැකියාව නැත. එනමුත් ඔබ වෙනුවෙන් මම නිශ්චය වශයෙන්ම ඔහුගෙන් සමාව අයැදිමි. යැයි කීම මිස (අන් සැමකම ආදර්ශ ඇත). මාගේ පරමාධිපතියාණෙනි! ඔබ වෙතම පූර්ණ ලෙසින් විශ්වාස කළෙමු. තවද අපගේ ආපසු ඒම ඇත්තේ ඔබ කරාමය. (යැයිද ඔහු පැවසුවේය). 5. අපගේ පරමාධිපතියාණෙනි අපව ප්‍රතික්ෂේප කරන්නන්ට පරීක්ෂණ (සමූහ)යක් බවට අපව පත් නොකරනු මැන. අපගේ පරමාධිපතියාණෙනි! අපට සමාවද දෙනු මැන. නිශ්චය වශයෙන්ම ඔබ අභිබවන්නාය. ඥාණාන්විතයාය. (යැයිද ඉබ්‍රාහිම් කන්නලව් කළේය). 6. ඔබලා අතුරින් කවුරුන් අල්ලාහ්ව සහ අවසාන දිනය විශ්වාස කරන්නේද ඔවුන්ට මෙහි එක් අලංකාර ආදර්ශයක් ඇත. එනමුත් කවුරුන් පසුබට වන්නේද (ඔහු අලාහ ලබන්නේය). නිශ්චය වශයෙන්ම අල්ලාහ් කිසිදු අවශ්‍යතාවයක් නැත්තාය. ප්‍රශංසාව හිමියාය. 7. ඔබ හා ඔවුන් අතර ඔබ හේද වී සිටින ඔවුන් අතර මිතුදමක් අල්ලාහ් ඇති කළ හැකිය. තවද අල්ලාහ් බලය ඇත්තාය. තවද අල්ලාහ් සමා කරන්නාය. දයාබරයාය.

8. ධර්මයෙහි ඔබ සමග යුද්ධ නොකර ඔබගේ නිවෙස්වලින් ඔබ පිටමං නොකළ සිටියවුන්ට ඔබ යහපත කිරීමද ඔවුන්ට ඔබ යුක්තිය ඉටු කිරීමද අල්ලාහ් තහනම් කළේ නැත. නිශ්චය වශයෙන්ම අල්ලාහ් යුක්තිසහගත වන්නන්ව ප්‍රිය කරන්නේය.

9. නිශ්චය වශයෙන්ම අල්ලාහ් තහනම් කරනුයේ ධර්මයේ විෂයයෙහි ඔබ සමග යුද්ධ කර ඔබව ඔබගේ නිවෙස්වලින් පිටමං කළ හා ඔබ පිටමං කරනු ලැබීමට සහය වූ එවැන්නන්ව

ඔබ මිතුරන් මෙන් ගැනීමය. එහෙයින් කවුරුන් ඔවුන්ව මිතුරන් බවට පත් කර ගන්නේද අපරාධ කරන්නන් ඔවුන්ය.

10. විශ්වාස කළවුනි! විශ්වාස කළ ස්ත්‍රීන් සංක්‍රමණය කර ඔබ වෙත පැමිණියහොත් ඔවුන්ව ඔබ පරීක්ෂා කර ගන්න. අල්ලාහ් ඔවුන්ගේ විශ්වාසය ගැන දන්නාය. එහෙයින් ඔවුන් (සත්‍ය) විශ්වාසිකයන් යැයි දැන ගතහොත් ප්‍රතිකේෂ්ප කරන්නන් වෙත ඔවුන්ව ආපසු නොයවන්න. (මන්ද යත්) එම ස්ත්‍රීන් එම ප්‍රතිකේෂ්ප කරන්නන්ට (අත් කරගැනීමට) අනුමැතිය ඇත්තියත් නොවේ. එම පුරුෂයන්ද මෙම ස්ත්‍රීන්ට අනුමැතිය ඇත්තවුන්ද නොවේ. (එනමුත්) ඔවුන් (මෙම ස්ත්‍රීන්ට) වියදම් කර තිබුණු දෙය ඔවුන්ට ගෙවා දමන්න. තවද එම ස්ත්‍රීන්ට හිමි මහර් (නම් දැවැද්ද) දී ඔවුන්ව සරණ පාවා ගැනීමෙහි ඔබට කිසිදු වරදක් නැත. තවද (මුරණ්ඩුව) ප්‍රතිකේෂ්ප කරමින් සිටින ස්ත්‍රීන්ගේ විවාහ බන්ධනයෙහි ඔබ දඩුව එල්ල නොසිටින්න. තවද ඔබ (ඔවුන් වෙනුවෙන්) වියදම් කළ දෙය ඔවුන් හා එක් වන්නන්ගෙන් ඉල්ලා සිටින්න. (ඔබ කරා පැමිණෙන විශ්වාස කළ ස්ත්‍රීන් වෙනුවෙන්) තමන් වියදම් කළ දෙය ඔවුන් (ඔබගෙන්) ඉල්ලා සිටිය හැකිය. මෙයයි අල්ලාහ්ගේ නීතිය. ඔබ අතර ඔහු (මෙලෙසින්ම) තීන්දු කරන්නේය. තවද අල්ලාහ් දන්නාය ඥාණාන්විතයාය.

11. තවද ඔබගේ බිරියන්ව සිටින්නියන් කවුරුන් හෝ ඔබ අත් හැර ප්‍රතිකේෂ්ප කරන්නන් වෙත (බේරී) ගිය පසු ඔබ යුධ (ඡයෙන් අත් කරගන්නා) වස්තූ හිමි කර ගතහොත් කවුරුන්ගේ බිරියන් (එසේ) ගියෝද ඔවුන් වෙනුවෙන් ඔවුන් වියදම් කළාට සමාන දෙය ඔබ දෙන්න. තවද ඔබ කවුරුන් වෙත විශ්වාසය තබා විශ්වාසිකයන්ව සිටින්නෙහුද එම අල්ලාහ්ට බියබැති වන්න.

12. වක්තාවරයාණෙනි! විශ්වාස කළ ස්ත්‍රීන් ඔබ වෙත පැමිණ

අල්ලාහ්ට කිසිම දෙයක් සම නොකරන්නේය යැයිද සීමාව නොඉක්මවන්නේ යැයිද තම දරුවන් සාතනය නොකරන්නේ යැයිද තම අත් හා තම කකුල් අතර කුමක් ඔවුන් මනාකල්පිතව සිතන්නෝද එවැනි අසත්‍ය වෝදනා ගොතන්නේ නැත යැයිද තවද යහපත් ක්‍රියාවන්හි ඔබට අකීකරු නොවන්නේ යැයිද ඔවුන් ඔබ සමග ගිවිස ගන්නේ නම් ඔවුන්ගේ එම ප්‍රතිඥාව පිළි ගන්න. තවද ඔවුන් වෙනුවෙන් අල්ලාහ් වෙත සමාව අයදින්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමා වන්නාය දයාබරයාය.

13. විශ්වාස කළවුනි! අල්ලාහ් කවුරුත් සමග උදහස් වී සිටින්නේද එම සමූහයා සමග මිතුරුම් ඇති කර නොගන්න. මන්ද යත් සොහොනේ වැසියන් පිළිබඳ (ඔවුහු නැවත නැගිටවනු ලබති යැයි) විශ්වාසය නැති වී ඇත්තා සේ එලොව පිළිබඳ මොවුහුද විශ්වාසය නැතිව සිටිති.

61. අස් සාග්ගාත් - පෙළට සිටීම **(මදිනාවෙහි පහළ වූවකි)**

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ
නාමයෙන් (ආරම්භ කරමි)

1. අහසෙහි හා පොළොවෙහි ඇති දෙය අල්ලාහ්ව සුවිශුද්ධ කරමින් සිටිති. ඔහු අභිබවන්නාය. ඥාණාන්විතයාය. 2. විශ්වාස කළවුනි! ඔබ නොකරන දෙය ඇයිද (අනුන්ට කරන මෙන්) පවසන්නේ? 3. ඔබ නොකරන දෙය ඔබ කීම අල්ලාහ් වෙත ඉතා පිළිකුල් සහගත දෙයක්ව තිබෙන්නේය. 4. යමෙක් ඊයමින් ගොඩනැගූ ශක්තිමත් පවුරක් මෙන් පෙළට (එක්ව)

සිට අල්ලාගේ මාර්ගයෙහි (සටන් කිරීමට) උත්සාහ කරන්නේද සැබවින්ම (අල්ලාන් ට) ප්‍රියය.

5. තවද මූසා සිය සමූහයා අමතා .මාගේ සමූහයෙහි නිශ්චය වශයෙන්ම මා අල්ලාන් විසින් ඔබ වෙත එවනු ලැබූ දූතයා යැයි ස්ථීරව ඔබ දැනගෙනම ඇයිද මා රිදවන්නේ? . යැයි කී විට (මුහම්මද් ඔබ මෙතෙහි කරන්න). එහෙයින් ඔවුන් (සෘජු මාර්ගයෙන්) ලෙස්සු විට අල්ලාන් ඔවුන්ගේ හදවත් (එයින්) ලෙස්සවූයේය. තවද පාපතරයන් වන සමූහයාව අල්ලාන් සෘජු මාර්ගයේ ගමන් කරවන්නේ නැත. 6. තවද මර්යම්ගේ පුත් ඊසා. ඉස්රායේල්ගේ නිවැසියනි! මට පෙර වූ තවිරාතය සත්‍ය කරන්නෙක් ලෙසින්ද මට පසුව පැමිණීමට සිටින අන්මද් නම් වන දූතයා පිළිබඳ සුභාරංචි කියනා ලෙසින්ද අල්ලාන්ගේ දූතයා වශයෙන් ඔබ වෙත මම පැමිණ ඇත්තෙමි. යැයි කී විට (මුහම්මද් ඔබ මෙතෙහි කරන්න). තවද ඔවුන් වෙත ඔහු පැහැදිලි සාධක ගෙන ආ විට .මෙය පැහැදිලි හූනියමකි. යැයි ඔවුහු පැවසුවෝය. 7. තවද කවුරුත් ඉස්ලාමයට ඇරයුම් කරනු ලබන විට අල්ලාන් මත අසත්‍යය ගොතා කියන්නේද ඔහුට වඩා අපරාධකරු කවුද? තවද අපරාධකාර සමූහයාව අල්ලාන් සෘජු මාර්ගයේ ගමන් කරවන්නේ නැත. 8. ඔවුහු අල්ලාන්ගේ ආලෝකය තම මුවෙන් (පිඹ) නිවා දමන්නට සිතති. එනමුදු ප්‍රතිකෂේප කරන්නන් අප්‍රිය කළද අල්ලාන් සිය ආලෝකය පරිපූර්ණ කරන්නේමය. 9. (තවද අල්ලාන්ට අන් දෙය) සම කරනවුන් අප්‍රිය කළද අන් සියලුම ආගම් අහිබවනු පිණිස සෘජු මග සහිතව සිය දූතයාව සත්‍ය ධර්මයත් සමග ඔහු එවුවේය.

10. විශ්වාස කළවුනි! හිංසාකාරී වේදනාවෙන් ඔබව මුදා ගන්නා එක් වෙළෙඳාමක් ගැන මා ඔබට දන්වන්නද? 11. (එය නම්) ඔබ අල්ලාන්ව ඔහුගේ දූතයා විශ්වාස කර ඔබගේ වස්තුව

හා ජීවිතය මගින් අල්ලාහ්ගේ මාර්ගයේ ප්‍රයත්න කිරීමයි. ඔබ (සත්‍යය) දන්නවුන් නම් ඔබට මෙය ඉතා යහපත්ය. 12. එවිට ඔහු ඔබට ඔබගේ පාපයන් සමා කරන්නේය. (තවද) ස්වර්ගයෙහි ඇතුල් කරවන්නේය. එයට පහළින් ගංගා ගලා බසිමින් තිබෙනු ඇත. තවද ස්ථීරවූ ස්වර්ගයෙහි යහපත් රැඳුම්පළවලටද (ඇතුල් කරවන්නේය). මෙයයි අති විශිෂ්ඨ භාග්‍යය වනුයේ. 13. ඔබ ප්‍රිය කරන තවත් එක් දෙයක් (එහි) තිබේ. (එය නම්) අල්ලාහ් වෙතින් වන උපකාරය හා සමීප වෙමින් තිබෙන ජයග්‍රහණයයි. එහෙයින් (මුහම්මද්) විශ්වාස කළවුන්ට (මෙය පිළිබඳ) සුභාරංචි පවසන්න

14. විශ්වාස කළවුනි! මර්‍යම්ගේ පුත් ඊසා සිය අනුගාමිකයන් අමතා අල්ලාහ් වෙනුවෙන් මා උදව් කරන්නන් කවුරුන්දැයි ඇසූ විට අනුගාමිකයන් අපි අල්ලාහ්ගේ උදව්කරුවන් වන්නෙමු යැයි පැවසුවා සේ ඔබද අල්ලාහ්ගේ උදව්කරුවන් වන්න. එනමුත් ඉස්රායේල්ගේ දරුවන්ගෙන් පිරිසක් විශ්වාස කළහ. තවත් පිරිසක් ප්‍රතිකේෂ්ප කර දූමිමෝය. එහෙයින් විශ්වාස කළවුන්ට ඔවුන්ගේ සතුරන්ට එරෙහිව අපි උදව් කළෙමු. එහෙයින් ඔවුන් ජයගත්තන් වූහ.

62. අල් ප්‍රමුඛා - සිකුරාදා දිනය (මදිනාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අහසෙහි හා පොළොවෙහි ඇති දෙය අල්ලාහ්ව සුවිශුද්ධ කරමින් සිටිති. ඔහු අභිබවන්නාය. ඥාණාන් විතයාය.
2. ඔහු අකුරු නොදත් සමූහයා වෙත ඔහුගේ වැකි පාරායණය

කර පෙන්වා ඔවුන් පිවිතුරු කර ඔවුන්ට පුස්තකයද දැනුමද උගන්වන්නාවූ දූතයෙකු ව ඔවුන්ගෙන්ම (තෝරා) එවුවේය. ඔවුහු එයට පෙර ප්‍රකට වැරදි මාර්ගයේ සිටියෝය.

3. (මොවුන්ටද) මොවුන් හා එක් නොවුවන්ටද (දූතයාව එවුවේය) ඔහු අභිබවන්නාය ඥාණාන්විතයාය. 4. මෙයයි අල්ලාන්ගේ දායාදය. තමා කැමති අයට (ඔහු) දෙන්නේය. තවද අල්ලාන් අතිවිශිෂ්ඨ දායාද ඇත්තාය.

5. කවුරු තවරාතය පටවනු ලැබූ පසු එය අනුව ක්‍රියා නොකළෝද ඔවුන් (පුස්තකයක) පිට පටවන ලද කොටුවන්ට සමානය. කුමන සමූහයා අල්ලාන්ගේ වැකි අසත්‍ය කරන්නෝද ඔවුන්ගේ (මෙම) නිදසුන ඉතා නරකය. අල්ලාන් අපාරධකාර සමූහයාව සෘජු මග ගමන් කරවන්නේ නැත.

6. (මුහම්මද්) යුදෙව්වනි! අන් මිනිසුන්ට වඩා ඔබලා අල්ලාන්ට ප්‍රියජනක යැයි ඔබ සිතන්නේ නම් හා එහි ඔබ ස්ථිර නම් මරණය ප්‍රිය කරන්න. (යැයි යුදෙව්වන්ට) පවසන්න.

7. නමුත් ඔවුන්ගේ අත් පෙරටු කළ දෙය (පිළිබඳ බිය) නිසා ඔවුහු එය කිසිවිටෙක ප්‍රිය නොකරති. තවද අල්ලාන් අපාරධකරුවන්ව දන්නේය.

8. (මුහම්මද්). ඔබ කුමක් වෙතින් පළා යන්නේද එම මරණය නිශ්චය වශයෙන්ම ඔබව හමු වනු ඇත. පසුව වසන්වී ඇති දෙය හා හෙළි වී ඇති දෙය දන්නා වෙත ඔබලා හරවනු ලබනු ඇත. පසුව ඔබ කරමින් සිටි දෙය පිළිබඳ ඔහු ඔබට දන්වනු ඇත. (යැයි ඔවුන්ට) පවසන්න

9. විශ්වාස කළවුනි! සිකුරාදා දිනයෙහි වන්දනය සඳහා ඔබට ඇරයුම් කරනු ලැබුවහොත් වෙළෙඳාම අත්හැර අල්ලාන්ව මෙනෙහි කරනු පිණිස යුහුසුඵව යන්න. ඔබ දන්නවුන් නම් මෙය ඔබට ඉතා හොඳය. 10. පසුව වන්දනය ඉටු කර අවසන් වූවිට පොළොව පුරා විසිර යමින් අල්ලාන්ගේ දායාදයන්

සොයා ගන්න. තවද ඔබ ජය ගනු පිණිස අල්ලාහ්ව වැඩියෙන් මෙනෙහි කරන්න. 11. තවද (මුහම්මද්) ඔවුන්ගෙන් (ඇතැමුන්) එක් වෙළෙඳාමක් හෝ විනෝදයක් දුටුවහොත් එය කරා ඔවුන් යන්නෝය. තවද හිටි හැටියේම ඔබව අත් හැර දමන්නෝය. අල්ලාහ් වෙත තිබෙන දෙය විනෝදයට වඩාද වෙළෙඳාමට වඩාද ඉතා උසස්ය. තවද (අවශ්‍ය ලෞකික දේ) සපයන්නන් අතුරින් අල්ලාහ් විශිෂ්ඨයාය යැයි ඔබ පවසන්න.

63. අල් මුනාෆිකුන් - වංචනිකයන් (මදීනාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ
නාමයෙන් (ආරම්භ කරමි)

1. (මුහම්මද්) වේෂධාරීන් ඔබ වෙත පැමිණ .නිශ්චය වශයෙන්ම ඔබ අල්ලාහ්ගේ දූතයා යැයි අපි සාක්ෂි දරන්නෙමු. යැයි පවසති. ඔබ අල්ලාහ්ගේ දූතයාව සිටින්නේ යැයි අල්ලාහ් දන්නේය. එනමුදු වේෂධාරීන් මුසාවාදීන් යැයි අල්ලාහ් සාක්ෂි දරන්නේය. 2. මොවුහු තම (අසත්‍ය) දිවුරුම් පලිහක් කරගනිමින් අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්ව) වළක්වමින් සිටින්නෝය. නිශ්චය වශයෙන්ම මොවුන් කරමින් සිටින දෙය ඉතා නරකය. 3. මෙය මොවුන් විශ්වාස කිරීමෙන් පසු ප්‍රතිකේෂ්ප කළ නිසාය. එහෙයින් මොවුන්ගේ හදවත්වලට මුද්‍රා තබන ලදී. එහෙයින් ඔවුහු (සත්‍යය) වටහා නොගන්නෝය.

4. ඔවුන්ව ඔබ බැලූවහොත් ඔවුන්ගේ ස්වරූපය ඔබ විශ්මයට පත් කරනු ඇත. තවද ඔවුන් කථා කළහොත් ඔවුන්ට ඔබ (මිනැකමින්) සවන් දෙනු ඇත. නමුත් මොවුහු හේත්තු කරනු

ලැබූ කොටන් මෙන් සිටින්නෝය. සෑම ශබ්දයක්ම තමන්ට එරෙහි යැයි ඔවුහු සිතන්නෝය. මොවුන්ය (ඔබගේ) සතුරන්. එහෙයින් ඔබ මොවුන් විෂයයෙහි ප්‍රවේශම් වන්න. අල්ලාහ් මොවුන්ව විනාශ කරන්නා. (සත්‍යයෙන් ඇත්ව) මොවුහු කොහි යන්නෝද? 5. තවද. එන්න අල්ලාහ්ගේ දූතයා ඔබලා වෙනුවෙන් සමාව අයදිනු ඇත. යැයි මොවුන්ට පවසනු ලැබුවහොත් මොවුන් සිය සිරස ඇල කරමින් උඩඟු වූවන් ලෙසින් ආපසු යනු (මුහම්මද්) ඔබ දකිනු ඇත. 6. ඔවුන් වෙනුවෙන් ඔබ සමාව අයැදුවද නැත්නම් සමාව අයැදුවේ නැති වුවද ඔවුන්ට එය එක සමානය. අල්ලාහ් ඔවුන්ව සමා කරන්නේම නැත. පව් කරන සමූහයාව අල්ලාහ් සාප්‍ර මාර්ගයේ ගමන් කරවන්නේ නැත.

7. අල්ලාහ්ගේ දූතයන් සමග සිටින්නන් (ඔහුගෙන්) වෙන්ව යන තෙක් ඔවුන් වෙනුවෙන් ඔබ වියදම් නොකරන්න. යැයි පැවසුවන් මොවුන්ය. අහසෙහි සහ පොළොවේ ඇති භාණ්ඩාගාර හිමි අල්ලාහ්ටය. එනමුත් වේෂධාරීන්ට මෙ(හි සත්‍ය)ය නොවැටහේ. 8. අප මදිනාවට ආපසු පැමිණියහොත් ගෞරවනීයයන් නින්දිතයන්ව එහි සිට නිශ්චය වශයෙන්ම පිටමං කරනු ඇත. යැයි ඔවුහු පවසන්නෝය. නමුත් ගෞරවය අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාටද විශ්වාසිතයන්ටද හිමිය. එනමුත් මෙය වේෂධාරීන් දැන ගන්නේම නැත.

9. විශ්වාස කළවුනි! ඔබලාගේ ධනයද ඔබලාගේ දූරුවන්ද අල්ලාහ්ගේ මතකයෙන් ඔබව අනවධාන නොකරන්නා. කවුරුන් මෙසේ කරන්නේද නිශ්චය වශයෙන්ම ඔවුහු අලාහ ලැබුවන්ය. 10. ඔබගෙන් කෙනෙකුට මරණය පැමිණීමට පෙරම අප ඔබට දී ඇති වස්තුවෙන් (යහපත් දේ සඳහා) වියදම් කරන්න. (එසේ නොකර මරණ සමයෙහි) .මාගේ පරමාධිපතියා නෙති! මාගේ (අවසන්) හෝරාව මදක් පසු නොකරන්නේද? එවිට මාද දන්

දී යහපත් අයවචන්ගෙන් කෙනෙකු වන්නෙමි නොවේද?. යැයි පවසනු ඇත. 11. නමුත් කිසිදු කෙනෙකුට එයට හිමි (අවසන්) හෝරාව පැමිණියහොත් (එය) අල්ලාහ් පසු කරන්නේ නැත. ඔබ කරන දෙය අල්ලාහ් දන්නේය.

64. අත්තගාබුන් - අලාහය (මදීනාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අහසෙහි හා පොළොවෙහි ඇති දෙය අල්ලාහ්ව සුවිශුද්ධ කරයි. පාලනය හිමි ඔහුටය. තවද ප්‍රශංසා හිමිද ඔහුටය. තවද ඔහු සියලු දේ මත බලය ඇත්තාය. 2. (මිනිසුනි) ඔබව මැවූවේ ඔහුය. ඔබ අතර ප්‍රතිකෂේප කරන්නෝ සිටිති. විශ්වාසිතයන්ද සිටිති. තවද අල්ලාහ් ඔබ කරන දෙය බලන්නාය. 3. අහස් හා පොළොව ඔහු සත්‍යය මගින් මවා ඇත. තවද ඔබට ඔබගේ ස්වරූපයද ඔහු අලංකාර කළේය. (සියල්ලන්ටම) ආපසු පැමිණීම ඇත්තේ ඔහු කරාය. 4. අහසෙහි හා පොළොවෙහි ඇති දෙය ඔහු දන්නේය. ඔබ රහසිගතව තබන දෙයද හෙළිදරව්ව තබන දෙයද ඔහු දන්නේය. තවද සිත්වල ඇති දෙයද ඔහු දන්නේය.

5. මෙයට පෙර ප්‍රතිකෂේප කරමින් සිටියවුන්ගේ පුවත ඔබට නොපැමිණියේද? පසුව ඔවුහු ස්වකීය ක්‍රියාවල විපාකය වින්දෝය. තවද ඔවුන්ට (එලොවෙහිද) හිංසාකාරී වේදනා ඇත.

6. මෙය නිශ්චය වශයෙන්ම ඔවුන්ට ඔවුන්ගේ දුකයන් පැහැදිලි සාධක සමග පැමිණෙමින් සිටි නමුත් එවිට ඔවුන් අප වැනිම වූ මිනිසෙක්ද අපට සෘජු මග පෙන්වන්නේ යැයි පවසමින්

(එම දූතයන්ව) ප්‍රතිකෂේප කර පසු බට වූවෝ හෙයින්. අල්ලාහ් ඔවුන් වෙතින් කීසිදු අවශ්‍යතාවයක් නැත්තෙකි. තවද අල්ලාහ් අවශ්‍යතාවයක් නැත්තාය. ප්‍රශංසා හිමියාය.

7. (මරණයට පත් වූ පසු) ඔවුන්ව නැගිටවනු ලබන්නේ නැතමය යැයි ප්‍රතිකෂේප කරන්නන් සිතා ගත්තෝය. (කරුණු) එසේ නොවේ. මාගේ පරමාධිපතියා මත දිවුරා ඔබ නැගිටවනු ලබන්නෝමය. පසුව ඔබ කරමින් සිටි දෙය ගැන නිශ්චය වශයෙන්ම ඔබ දන්වනු ලබන්නෙහුය. තවද එය අල්ලාහ්ට ඉතා පහසුය. යැයි (මුහම්මද්) ඔබ පවසන්න.

8. එහෙයින් ඔබ අල්ලාහ්ව සහ ඔහුගේ දූතයාවද අප පහළ කර ඇති ආලෝකය (වන කුර්ආනය)ද විශ්වාස කරන්න. ඔබ කරන දෙය ගැන අල්ලාහ් දන්නාය. 9. එක් රැස් කරන දිනය සඳහා ඔබව ඒක රාශී කරන එම දිනයයි (අපරාධකරුවන්ට) අලාහය ගෙන දෙන දිනය. එනමුදු කවුරුත් අල්ලාහ් විශ්වාස කර යහකියාද කරන්නේද ඔහුගේ පාපයන් ඔහු වෙතින් ඉවත් කර එයට පහළින් ගංගා ගලා යන ස්වර්ගයට ඔහු ඔහුව ඇතුල් කරනු ඇත. එහි ඔවුන් සදාකල් සිටිනු ඇත. මෙය අති විශිෂ්ට දායාදයකි. 10. තවද කවුරු ප්‍රතිකෂේප කර අපගේ වැකි අසත්‍ය කරන්නෝද ඔවුන් නිරයේ වැසියන්ය. ඔවුන් එහි සදා රැඳෙනු ඇත. එය ඉතා නරක රැඳුම්පලකි.

11. (ලොව සිදුවන) සිදුවීම් සියල්ල අල්ලාහ්ගේ අනුමැතියෙන් මිස සිදු නොවේ. තවද කවුරුත් අල්ලාහ්ව විශ්වාස කරන්නේද ඔහුගේ හදවත ඔහු සාජු මාර්ගයෙහි ගමන් කරවන්නේය. අල්ලාහ් සෑම දෙයක් ගැනම දන්නාය. 12. එහෙයින් ඔබ අල්ලාහ්ට කීකරු වන්න. (තවද මෙම) දූතයාටද කීකරු වන්න. ඔබ මෙයට පසුබට වුවහොත් (අලාහය ඔබටමය). අපගේ දූතයා මත වන වගකීම (මෙම පණිවිඩය) පැහැදිලිව කියා පෑමයි.

13. අල්ලාහ් වන ඔහු හැර අන් දෙවියෙක් නැත. තවද විශ්වාසිතයන් අල්ලාහ් මතම පූර්ණ විශ්වාසය තබන්නවා.

14. විශ්වාසකළවුනි! නිශ්චය වශයෙන්ම ඔබගේ බිරියන්හිද ඔබගේ දූදරුවන්හිද ඔබට සතුරෝ සිටිති. එහෙයින් ඔවුන් ගැන ඔබ ප්‍රවේශම් වන්න. එයද සමා වී එය ඔබ නොසලකා ඔවුන්ව අත්හැර සිටින්නේ නම් අල්ලාහ් සමාවන්නාය දයාබරයාය.

15. ඔබගේ වස්තුව හා ඔබගේ දූදරුවන් ඔබට පරීක්ෂණයකි. අල්ලාහ්-ඔහු වෙතය අති විශිෂ්ඨ කුලිය තිබෙනුයේ.

16. එහෙයින් ඔබට හැකි පමණ අල්ලාහ්ට බියබැති වන්න. (ඔහුගේ උපදෙස්වලට) සවන් දෙන්න. ඔහුට කීකරු වන්න. (ඔහුගේ මාර්ගයේ) වියදම් කරන්න. මෙය ඔබට ඉතා හොඳය. තවද කවුරු මසුරුකමින් රැක ගනු ලබන්නෝද ජය ලැබුවන් ඔවුන්ය. 17. ඔබ අල්ලාහ්ට අලංකාර ණය ලෙසින් ණය දුන්නේ නම් ඔහු එය ඔබට දෙගුණයක් කරනු ඇත. තවද ඔහු ඔබව සමා කරනු ඇත. අල්ලාහ් ස්තූති කරන්නාය. ඉවසා දරා ගන්නාය. 18. වසන් වී ඇති දෙයද හෙළි වී තිබෙන දෙයද දන්නා. අහිබවන්නා. ශෝභාන්විතයා.

65. අත් තලාක් - දික්කසාදය (මදීනාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. වක්තාවරය! ඔබ ස්ත්‍රීන්ව (දික්කසාද සඳහා) තලාක්පවසන්නේ නම් ඔවුන්ගේ (එයින් පසු වන) ඉද්දා කාලය හි තලාක් පවසන්න. තවද ඔවුන්ගේ ඉද්දාව ගණින්න. ඔබගේ පරමාධිපතියා වන අල්ලාහ්ට බියබැති වන්න. තවද (ඔබගේ ස්ත්‍රීන්) ප්‍රසිද්ධියේ

නිර්ලජ්ජී ක්‍රියාවක් කළොත් මිස ඔවුන්ව ඔවුන්ගේ නිවෙස්වලින් ඔබ පිටමං නොකරන්න. ඔවුන්ද පිට නොවිය යුතුය. මෙය අල්ලාහ්ගේ සීමාවන්ය. කවුරුත් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවන්නේද නිශ්චය වශයෙන්ම ඔහු තමාටම අපරාධ කර ගත්තේය. (මන්ද යත් එම යුවල නැවත එක්ව ජීවත් වීමට) මෙයට පසුවද අල්ලාහ් එක් මගක් ඇති කළ හැකිදෝ යැයි ඔබ නොදන්නේය. 2. එහෙයින් ඔවුන් තම (ඉද්දා) කාලයට සම්පවුවහොත් එවිට නිසි පරිදි ඔවුන්ව නවතා තබන්න නැත්නම් නිසි පරිදි ඔවුන්ව වෙන් කර දමන්න. තවද ඔබ අතර යුක්තිගරුක දෙදෙනෙකුට සාක්ෂිකරුවන් ලෙසින්ද තබා ගන්න. තවද (එම) සාක්ෂිය අල්ලාහ් වෙනුවෙන් ස්ථිර කරන්න. එලොව දිනය විශ්වාස කරන්නන්ට මෙම උපදෙස් දෙනු ලැබේ. තවද කවුරුත් අල්ලාහ්ට බියබැතිවන්නේද ඔහුට (අල්ලාහ් වන) ඔහු මගක් ඇති කරනු ඇත. 3. ඔහුට ඔහු සිතා නොසිටි මාර්ගයෙන් අවශ්‍යතා සපුරන්නේය. තවද කවුරුත් අල්ලාහ් මත පරිපූර්ණ විශ්වාස තබන්නේද ඔහුට (අල්ලාහ් වන) ඔහු ප්‍රමාණවත්ය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සිය කාර්යන් පූර්ණ කරන්නාය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සෑම දෙයකම එක් (නිශ්චිත) ප්‍රමාණයක් ඇති කර ඇත්තේය.

4. තවද ඔබලාගේ ස්ත්‍රීන්ගෙන් කවුරුත් හෝ ඔසප්හි අවිනිශ්චිත වී (එය ගැන) ඔබ සැක කළහොත් නැතිනම් එම ස්ත්‍රීන්ටද ඔසප් ඇති වන්නේම නැති නම් එවන් අයගේ ඉද්දා (කාලය) මාස තුනකි. තවද ගර්භනී ස්ත්‍රීන්ට (නම්) ඔවුන්ගේ ඉද්දාව ඔවුන් ප්‍රසූත කරන තෙක්ය. තවද කවුරුත් අල්ලාහ්ට බියබැතිවන්නේද ඔහුගේ කාර්යන් ඔහු පහසු කරන්නේය. 5. මෙයයි අල්ලාහ්ගේ අණ. ඔහු මෙය ඔබට පහළ කළේය. කවුරුත් අල්ලාහ්ට බියබැති වන්නේද ඔහුව ඔහුගේ පාපවලින් ඉවත් කර ඔහුට කුලියද විශිෂ්ට කරන්නේය.

6. ඔබගේ හැකියාව අනුව ඔබ වාසය කරන තැන්වල (ඉද්දා කාලයෙහි) ස්ත්‍රීන්ව පදිංචි කරවන්න. ඔවුන්ට ඔබ අසිරුතාවය ඇති කරනු පිණිස ඔවුන්ට හිරිහැර නොදෙන්න. ඔවුන් ගර්භනීන් නම් ඔවුන් ප්‍රසූත කරන තුරු ඔවුන් වෙනුවෙන් වියදම් කරන්න. තවද ඔවුන් ඔබ වෙනුවෙන් (ඔබගේ අනෙක් දරුවන්ට) කිරි පෙවුවහොත් එයට ඔවුන්ට කුලිය දෙන්න. (මෙය පිළිබඳ) සාධාරණව කටීකා කර තීරණය කරගන්න. එනමුත් (මෙනිසා) ඔබට අසිරුතාවයක් ඇති වුවහොත් (එම දරුවන්ට) තවත් එකියක් කිරි දිය හැකිය. 7. ප්‍රමාණවත් වත්කම් ඇත්තවුන් සිය වත්කමට අනුව (මේ සඳහා) වියදම් කරන්නවා. එනමුත් කවුරුත් වෙත ඔහුගේ සැපයුම් අසිරු කර ඇත්තේද ඔහු අල්ලාහ් තමාට දී ඇති දෙයින් වියදම් කරන්නවා. කිසිදු කෙනෙකුට ඔහුට දී ඇති දෙය මිස (එයට වඩා) අල්ලාහ් අසිරුතා ඇති කරන්නේ නැත. අසිරුතාවයෙන් පසු අල්ලාහ් ඉක්මනින්ම සහනය ඇති කරනු ඇත.

8. නගර ගණනාවක් තම පරමාධිපති යාගේද ඔහුගේ දූතයාගේද අණට පිටුපෑහ. එහෙයින් අපි ඉතා දැඩි ලෙසින් ගණන් අසා ඔවුන්ට කටුක හිංසනයෙන් හිංසාද කළෙමු. 9. මෙලෙසින් ඒවා ස්වකීය ක්‍රියාවලට හිමි දඬුවම් වින්දේය. තවද ඔවුන්ගේ ක්‍රියාවල (එලොව) ප්‍රතිඵලයද අලාහ (ගෙන දෙන්නක්)ම විය. 10. අල්ලාහ් ඔවුන්ට කටුක හිංසනය (එලොව) සුදානම් කර ඇත්තේය. එහෙයින් විශ්වාස කර ඇති නැණවතුනි! ඔබ අල්ලාහ්ට බියබැතිවන්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සිහිපත් කරවන (මෙම) උපදෙස පහළ කර ඇත. 11. තවද එක් දූතයෙක්වද (ඔහු එවා ඇත්තේය). ඔහු අල්ලාහ්ගේ පැහැදිලි වැකි ඔබලාට පාරායණය කර පෙන්වන්නේය. විශ්වාස කර යහකියා කරන්නන්ව අඳුරේ සිට ආලෝකය කරා ගෙනෙනු

පිණිස (ඔහු එය පාරායණය කර පෙන්වන්නේය). තවද කවුරුන් අල්ලාහ් විශ්වාස කර යහකියා කරන්නේද ඔහුව අල්ලාහ් ස්වරගයට ඇතුල් කරන්නේය. ඒවාට පහළින් ගංගා ගලා යමින් තිබෙනු ඇත. එහි ඔවුහු සදාකල් රැඳෙති. නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔහුට ආහාරය අලංකාර කළේය.

12. අහස් හතද තවද පොළොවෙන් එවැන්නද අල්ලාහ් මැවූවේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සෑම දේ කෙරෙහිම බලය ඇත්තාය යන කරුණද තවද නිශ්චය වශයෙන්ම අල්ලාහ් සිය ශෝණයෙන් සියලුම දේ සිසාරා සිටින්නේය යන කරුණද ඔබ දැන ගනු පිණිස (එසේ කළේය). ඒවා අතර ඔහුගේ ආශෝ (නිරන්තරයෙන්) පහළ වෙමින්ම තිබේ.

66. අත් තහ්රීම් - වැලකීම (මදිනාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. වක්තාවරය! ඔබගේ බිරියගේ සතුට පතා අල්ලාහ් ඔබට අනුමත කර තිබුණු දෙය කීමද එය තහනම් කර ගන්නේ? තවද අල්ලාහ් සමාකරන්නාය. දයාබරයාය. 2. ඔබගේ (මෙම වැරදි) දිවුරුම් අහෝසි කිරීම (සඳහා වන අනුමැතිය) ඔබට අල්ලාහ් අනිවාර්ය කර ඇත්තේය. තවද අල්ලාහ් ඔබගේ ස්වාමියාය. තවද ඔහු සර්වඥයාය. ශෝණාන්විතයාය.

3. තවද වක්තාවරයා සිය බිරියන්ගෙන් කෙනෙකුට පුවතක් රහසින් කියා තිබෙන විට තව කෙනෙකුට ඇය එය දන්වූ විට එය අල්ලාහ් ඔහුට දැනගන්නට සැලැස්වූයේය. ඔහු එයින් කොටසක් පවසා තවත් කොටසක් (නොපවසා) අත් හැර

දැමීමේය. (මෙය පසුව) ඔහු ඇයට දැන්වූ විට .ඔබට මෙය දැන්වූයේ කවුරුන්ද?. යි එම ස්ත්‍රිය ඇසුවාය. එයට ඔහු .දන්නා සහ සංවේදියා (වන අල්ලාන්) මෙය මාහට දැන්වූයේය. යැයි පැවසුවේය. 4. ඔබ දෙදෙනා මේ සඳහා අල්ලාන් වෙත සමාව අයදින්නේ නම් (එය යහපත්ය). මන්ද යත් ඔබ දෙපළගේ සිත් (මෙය නිසා) ඇලවුනි. තවද ඔබ දෙදෙනා ඔහුට විරුද්ධව එකිනෙකියට උදව් කර ගතහොත් නිශ්චය වශයෙන්ම ඔහුගේ ස්වාමියා වන අල්ලාන් (ඔහුට උදව් කරනු ඇත. තවද) ජේබර්ලේද යහපත් විශ්වාසිතයන්ද (ඔහුට උදව් කරනු ඇත). පසුව සුරදූතයන්(සැම)ද (ඔහුට) උදව්කරුවන් වනු ඇත. 5. ඔහු ඔබව තලාක් කර දැමීමේ නම් ඔබලාට වඩා විශිෂ්ඨ මුස්ලිමුන් වන විශ්වාසිතයන් වන බියබැතිව සිටින සමාව අයදින නමදින උපවාසය රකින කන්‍යාවන් නොවන්නන්වද කන්‍යාවන්වද ඔහුගේ පරමාධිපතියා ඔහුට (ඔබලා) වෙනුවට බිරියන් බවට පත් කර දෙනු ඇත.

6. විශ්වාසකළවුනි! මිනිසුන් හා ගල් එහි ඉන්ධන වන නිරයෙන් ඔබව හා ඔබගේ නිවැසියන් රැක ගන්න. එහි ශක්තිමත් සුරදූතයෝ (මුරකරුවන් ලෙස) සිටිති. අල්ලාන් නියම කළ කිසිවකට ඔවුහු අකීකරු නොවන්නෝය. තමන්ට අණ කළ ආකාරයෙන්ම ඔවුන් ක්‍රියා කරනු ඇත. 7. (එදින ප්‍රතිකේෂ්ප කරන්නන් අමතා) .ප්‍රතිකේෂ්ප කළවුනි අද ඔබලා නිදහසට කරුණු නොපවසන්න. ඔබලා කුලී දෙනු ලබන්නේ ඔබලා කරමින් සිටි දෙයටමය. යැයි පවසනු ලැබේ.

8. විශ්වාසකළවුනි! නිර්මල සිතින් යුතුව පසුතැවිලි වී අල්ලාන් වෙතින් සමාව අයැද ගන්න. ඔබගේ පරමාධිපතියා ඔබගේ පව් ඔබ කෙරෙන් ඉවත් කර ඔබව ස්වර්ගයට ඇතුල් කරනු ඇත. ඒවායෙහි පහළින් ගංගා ගලා බසිමින් තිබෙනු

ඇත. (තම) වක්තෘවරයාවද ඔහු සමග විශ්වාස කළවුන්ද එදින අල්ලාහ් නින්දාවට පත් කරන්නේ නැත. ඔවුන්ගේ කාන්තිය ඔවුන්ගේ ඉදිරියෙන්ද දකුණෙන්ද දුටමින් තිබෙනු ඇත. .අපගේ පරමාධිපතියානෙනි! අපට අපගේ කාන්තිය ඔබ පූර්ණ කරනු මැන. අප සමා කරනුද මැන. නිශ්චය වශයෙන්ම ඔබ සෑම දෙය කෙරෙහිම බලය ඇත්තාය. යැයි පවසමින් සිටිනු ඇත.

9. වක්තෘවරය! ප්‍රතිකෂේප කරන්නන් හා වේෂධාරීන්ට එරෙහිව වැයම් කර ඔබ ඔවුන් සමග දැඩිව සිටින්න. තවද ඔවුන් රැඳෙන තැන නිරයයි. එය ඉතා නරකම රැදුම්පළයි.

10. නූන්ගේ බිරිය සහ ලූන්ගේ බිරිය ප්‍රතිකෂේප කරන්නන්ට අල්ලාහ් උදාහරණයක් කරන්නේය. මෙම දෙදෙනා අපගේ යහපත් ගැත්තන්ගෙන් දෙදෙනෙකු අතර (බිරියන්වම) සිටියෝය. නමුත් ඔවුහු දෙදෙනා සිය සැමියන්ට දෝහි වූවෝය. එහෙයින් (එම ගැත්තන්) දෙදෙනාට (ඔවුන්ගේ බිරියන්) දෙදෙනා වෙතින් අල්ලාහ්ගෙන් (පැමිණි හිංසනය) වැළැක්විය නොහැකි විය. තවද .ඔබ දෙදෙනා ගින්නට ඇතුල් වන්නන් සමග ඇතුල් වන්න. යැයි පවසන ලදී.

11. තවද විශ්වාසකළවුන්ට ෆිර්අවුන්ගේ බිරිය අල්ලාහ් උදාහරණයක් කරන්නේය. මාගේ පරමාධිපතියානෙනි! මා වෙනුවෙන් ඔබ අබියස ස්වර්ගයේ නිවසක් ඉදි කර දෙනු මැන. තවද ෆිර්අවුන් වෙතින් හා ඔහුගේ ක්‍රියාවලින් මා රැකගනුද මැන. තවද අපරාධ කරන සමූහයාගෙන්ද මා රැක ගනු මැන. යැයි ඇය පැවසුවාය. 12. තවද ඉම්රාන්ගේ දියණිය වන මර්යම්වද (අල්ලාහ් උදාහරණයක් කරන්නේය). ඇය සිය කන්‍යා බව රැක ගත්තාය. අපි (ඇය වෙත) අපගේ ජීවයෙන් පිම්බෙමු. තවද ඇය සිය පරමාධිපතියාගේ වැකිද ඔහුගේ පුස්තකයන්ද සත්‍ය කළාය. තවද ඇය කීකරු වන්නන් අතරද සිටියාය.

67. අල් මුල්ක් - රාජධානිය (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. කවුරුන්ගේ හස්තයේ(විශ්වයේ) පාලනය තිබෙන්නේද ඔහු භාග්‍යවන්තයෙකි. ඔහු සියලු දේ මත බලය ඇත්තාය.

2. ක්‍රියාවෙන් අලංකාර වන්නා ඔබ අතුරින් කවුරුන්දැයි පරීක්ෂා කරනු පිණිස ඔහු මරණය හා ජීවිතය මැවූවේය. ඔහු අභිබවන්නාය සමා කරන්නාය

3. අහස් හත එකක් මත එකක් මැවූවේ ඔහුය. (මිනිසුනි!) පරම දයාබරයාගේ මැවිල්ලෙහි ඔබ කිසිදු අඩුවක් දකින්නේ නැත. තවද (වරක් අහස දෙස) දසුන යොමා බලනු. එහි කිසිදු පිපිරීමක් ඔබ දකින්නේද?

4. නැවතත් වරක් ඔබ දසුන යොමු කර (මුළු අහසම සිසිරා) බලන්න. ඔබගේ දසුන විඩාවට පත්ව නිලංකාර වී නින්දිත වී ඔබ ළඟටම ආපසු එනු ඇත.

5. තවද නිශ්චය වශයෙන්ම (පොළොවට) සමීපව ඇති අහස (තරු නම් වන) පහත්වලින් අලංකාර කළේ අපය. තවද ඒවා ෂයිතානුත්ව පළවා හරින ගිනි පුළිඟු ලෙසට අපි පත් කළෙමු. තවද ඔවුන් වෙනුවෙන් බුර බුරා ගනින ගින්නේ හිංසනයද අප සුදානම් කර ඇත්තෙමු.

6. තවද කවුරුන් සිය පරමාධිපතිට පිටුපාත්තේද ඔවුන්ට නිරයේ හිංසනය ඇත. එය ඉතාම නරක රැඳුම්පළයි.

7. එහි ඔවුන් දමනු ලබන්නම් එහි කැකෑරෙන තත්ත්වය (නිසා ඇති වන හඬ) කටෝර් හඬක් මෙන් ඔවුන්ට ඇසෙනු ඇත.

8. එය කෝපයෙන් පිපිරෙන්නට සමීප වන්නේය. එහි එක් එක් කණ්ඩායම් දමනු ලබන සෑම විටෙකම .(මෙය පිළිබඳ) අනතුරු අඟවන්නන් ඔබ වෙත නොපැමිණියේද?. යැයි එහි සිටින මුරකරුවන් ඔවුන්ගෙන් අසනු ඇත.

9. එයට ඔවුන්.

එසේය. නිශ්චය වශයෙන්ම අනතුරු ඇඟවන්නා අප වෙත පැමිණියේය. නමුත් අපි (ඔහුව) අසත්‍ය කර .අල්ලාහ් කිසිවක් පහළ කළේ නැත. ඔබ දූවැන්නව මග වැරදීමක මිස (අන් කිසිවක) නොමැත යැයි. කීවෙමු. (යැයි කියන්නෝය) 10. තවද ඔවුන්. අප (ඔහුට) සවන් දී හෝ කල්පනා කර බලා තිබුනහොත් අප නිරයේ වැසියන් නොවන්නට තිබුනි. යැයිද පවසන්නෝය. 11. (මෙලෙසින්) ඔවුන් තම පාපයන් පිළිගනු ඇත. එහෙයින් මෙම නිරයේ වැසියන්ට විනාශයමය.

12. කවුරුන් සිය පරමාධිපතිට හුදෙකලාවෙහි (පවා) බියබැතිවූයේද ඔවුන්ට සමාව ඇත. (ඔවුන්ට) දූවැන්න කුලියද ඇත. 13. තවද ඔබගේ කථා ඔබ වසන් කරන්න. නැත්නම් එය නිරාවරණය කරන්න. නිශ්චය වශයෙන්ම ඔහු හදවත්වල ඇති දේ (පවා) දන්නාය. 14. (සියල්ල මැවූ) මැවිලිකරු එය නොදන්නේද? ඔහු සුක්ෂමව දන්නාය. සංවේදියාය.

15. මෙම පොළොව (ජීවත් වීමට) සැප පහසු තැනක් බවට පත් කළේ ඔහුය. එහෙයින් එහි බොහෝ ඉසව්වලින් ගමන් ගෙන ඔහුගේ දායාදවලින් භුක්ති විඳින්න. තවද ඔබ සැම ඔහු වෙතම නැවත ජීවය ලැබ නැගිටිය යුතුව ඇත. 16. අහසෙහි සිටින්නා ඔබව පොළොවෙහි ගිල්වනු නොමැත යැයි ඔබ නිර්භයව සිටින්නෙහුද? එවිට පොළොව කම්පා වී යනු ඇත. 17. නැත්නම් අහසෙහි සිටින්නා ඔබ මත ගල් වර්ෂාවක් එවනු නොමැත යැයි ඔබ නිර්භයව සිටින්නෙහුද? එහෙයින් මගේ අනතුරු ඇඟවීම කෙබඳුදැයි ඔබ නොපමාව දැන ගනු ඇත. 18. තවද ඔවුන්ට පෙර සිටියාහුද (අපගේ වැකි හා දුකයන් මෙලෙසින්ම) අසත්‍ය කරමින් සිටියෝය. (ඔවුන් විෂයයෙහි) මාගේ අනතුරු ඇඟවීම කෙතරම් දරුණු වූයේද?

19. තටු විහිදමින්ද හකුළමින්ද මොවුන්ට ඉහලින්

(පියාසර කරන) පක්‍ෂීන්ව මොවුහු නොබැලුවෝද? පරම දයාබරයා මිස අන් කිසිවෙකු හෝ ඔවුන්ව (බිම නොවැටෙනසේ අහසෙහි) නවතා ගෙන සිටින්නේ නැත. නිශ්චය වශයෙන්ම ඔහු සෑම දේම බලන්නාය.

20. තවද පරමදයාබරයා හැර කවුරුන් ඔබට සේනාවක් සේ සිට උදව් කරනු ඇතිද? පිටුපාන්තන් (සිටින්නේ) මුලාවේ මිස නැත. 21. තවද ආහාර දීම ඔහු නවතා ගතහොත් ඔබලාට ආහාර දෙන්නා කවුරුන්ද? (කිසිවෙක්) නැත. ඔවුහු ප්‍රතිකේෂප කිරීමෙහිද (සත්‍යය) පිළිකුල් කිරීමෙහිද ගිලී ඇත්තෝය.

22. මුනින් අතට වැටී යන්නා සෘජු මග ලැබුවෙක්ද? නැත්නම් සෘජු මගෙහි හොඳින් ගමන් කරන්නාද? 23. (මුහම්මද්) .ඔබව මවා සවනේන්ද්‍රියද දසුනද හදවත්ද පිහිට වූයේ ඔහුය. (එනමුත්) ඔබලා කෘතඥ වන්නේ මද වශයෙනි. (යැයිද) 24. පොළොවෙහි විවිධ පෙදෙස්වලට ඔබ පැතිරවූයේද ඔහුය. තවද ඔබ එක් රැස් කරනු ලබන්නේද ඔහු වෙතමය. යැයිද පවසන්න.

25. එනමුදු ඔබ සත්‍යවාදියෙක් නම් පොරොන්දු වන ලද එ(ම අවසාන දින)ය කවදාදැයි අසන්නෝය. 26. එයට (මුහම්මද්) .මේ පිළිබඳ දැනුම නිශ්චය වශයෙන්ම ඇත්තේ අල්ලාහ් වෙතය. මම පැහැදිලිවම අනතුරු අඟවන්නෙක් පමණක්මි. යැයි ඔබ පවසන්න. 27. එහෙයින් එය සම්පව පැමිණෙන විට පිටුපාන්තන්ගේ මුහුණු නරක් වනු ඇත. තවද .ඔබ කුමක් ඉල්ලා සිටියෙහුද එය මෙයයි. යැයි ඔවුන්ට පවසනු ලැබේ. 28. (මුහම්මද්) .(ඔබ පතන්නාක් මෙන්) අල්ලාහ් මාවද මා සමග සිටින්නන්වද විනාශ කළද නැත්නම් (අප පවසන්නාක් මෙන්) ඔහු අපට ආශීර්වාද කළද හිංසනීය වේදනාවෙන් පිටුපාන්තන් බේරා ගන්නා කවුරුන් හෝ ඔබ දුටුවෝද? යැයි පවසන්න.

- 29. (මුහම්මද්) .ඔහුය පරමදයාබරයා අප විශ්වාසය තබන්නේ ඔහු කෙරෙහිය. අප පූර්ණ ලෙසින් විශ්වාසය තබන්නේද ඔහු වෙතමය. එහෙයින් පැහැදිලි මග වැරදීමෙහි සිටින්නන් කවුරුන්දැයි ඉතා ඉක්මනින්ම ඔබ දැන ගනු ඇත. යැයි පවසන්න.
- 30. (මුහම්මද්) ඔබගේ ජලය පොළොව තුලට උරා ගතහොත් එවිට දුටු ජලය ඔබට ගෙනෙන්නා කවුරුන්දැයි ඔබ බැලුවෙහිද? යැයි පවසන්න.

68. අල් කලම් - පන්හිඳ (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. නූන් (මෙය ගුප්ත අක්ෂරයකි).

- පැන මග හා (එමගින්) ඔවුන් ලියන දෙය මත දිවුරා.
- 2. (මුහම්මද්) ඔබගේ රබ්ගේ අනුහසින් ඔබ උන්මන්තකයෙකු නොවේ.
- 3. තවද නිශ්චය වශයෙන්ම ඔබට අනන්ත කුලිය ඇත.
- 4. තවද නිශ්චය වශයෙන්ම ඔබ ඉතා උසස් යහගුණ ඇත්තෙකි.
- 5. එහෙයින් ඉතා ඉක්මනින් ඔබ බලනු ඇත. ඔවුන්ද බලනු ඇත.
- 6. ඔබගෙන් පරීක්ෂණයට ලක් කරනු ලැබුවා කවුරුන්ද යන වග (ඔවුන් බලනු ඇත).
- 7. තමාගේ (සෘජු) මග වරදවා ගන්නා කවුරුන්දැයි ඔබගේ පරමාධිපති නිශ්චය වශයෙන්ම දන්නේය. සෘජු මග ලැබුවන්ද ඔහු දන්නේය.

- 8. (මුහම්මද්) එහෙයින් සත්‍ය ධර්මය අසත්‍ය කරන්නන්ට ඔබ කීකරු නොවන්න.
- 9. ඔබ බුරුල් කළහොත් තමනුත් බුරුල් කළ හැකිය යැයි ඔවුහු ප්‍රිය කරති.
- 10. තවද නිතර දිවුරන නින්දිතයන් කිසි කෙනෙකුට ඔබ කීකරු නොවන්න
- 11. වැරදි

කියමින් සිටින්නා හා කේළම් කියමින් සිටින්නා (එවැන්නාය).
 12. යහපත් දෙය වළක්වමින් සිටින්නා සීමාව ඉක්මවන්නා පවී කරන්නා. 13. දරදඬු ගුණ ඇත්තා පහත් උපතක් ඇත්තා. 14. ඉමහත් ධනය සහ පිරිමි දරුවන් ඔහුට ඇති නිසා 15. අපගේ වැකි ඔහුට පාරායණය කර පෙන්වුවහොත් .මේවා පැරැණිතන්ගේ මිත්‍යා කථා. යැයි ඔහු කියයි. 16. (ඉක්මනින්ම) අපි ඔහුගේ නාසයේ සලකුණක් කරන්නෙමු.

17. නිශ්චය වශයෙන්ම අළුයම ගොස් (තම ඵලදාව) අස්වද්දන බවට දිවුරු සමයෙහි (යෙමනයේ සන්ආ නම්) උද්‍යානකරුවන්ව පරීක්ෂණයට ලක් කළාක් මෙන් මොවුන්වද අපි පරීක්ෂණයට ලක් කළෙමු. 18. කිසිදු සැකයක් නොමැතිව (ඔවුහු එසේ කීවෝය) 19. එහෙයින් ඔවුන් නිදා සිටින විට ඔබගේ පරමාධිපතිගෙන් වූ කැරකෙන (විනාශකාරී) දෙය එ(ම උද්‍යාන)ය වට කර ගත්තේය. 20. උදෑසන එය කළු පැහැති අළු බවට පත් වී තිබුණි. 21. (ඒ බව නොදැන) උදෑසන ඔවුන් එකිනෙකාව ඇමතුන. 22. අස්වද්දන්නේ නම් කලින්ම ඔබගේ වගාවේමට යන්න. (යැයි කියා ගත්හ) 23. එහෙයින් ඔවුහු (අන් අයට නොඇසෙන පරිදි) සෙමින් කථා කරමින් ගියහ. 24. අද දින කිසිදු දුගියෙක් එහි ඔබ වෙත ඇතුළු නොවෙත්වා. (යැයි කියමින්) 25. අදිටනින් යුතුව බලවතුන් ලෙසින් ඔවුහු කලින්ම ගියෝය. 26. නමුත් ඔවුන් එය (විනාශ වූ තත්වයේ) දුටුවිට. නිශ්චය වශයෙන්ම අපි මග වරදවා ගත්තුවුන් වෙමු. යැයි කීවෝය. 27. (පසුව හොඳින් බලා) නැත අප (භාග්‍යයන්) අහිමි කරනු ලැබුවත්ය. (යැයි කියා ගත්හ) 28. ඔවුන්ගෙන් මධ්‍යස්ත කෙනෙකු .ඔබ (මැවිලිකරුව) සුවිශුද්ධ කරන්නට තිබුණි යැයි මම නොකීවෙමිද? යැයි කීවේය. 29. (පසුව ඔවුන්) .අපගේ පරමාධිපති සුවිශුද්ධය අප අපරාධකරුවන් අතර වූයෙමු. යැයි කීවෝය. 30. පසුව ඔවුන්ගේ

න් ඇතැමුන් තවත් ඇතැමුන්ට නින්දා කරමින් මුහුණලා) බලා සිටියෝය. 31. අපට වූ විනාශයයි නිශ්චය වශයෙන්ම අපි සීමාව ඉක්මවන්නන්ව සිටියෙමු. යැයි ඔවුහු කීවෝය. 32. ඇතැම් විට අපගේ පරමාධිපති මෙයට වඩා හොඳ දෙය අපට මාරු කර දෙන්නට හැකිය. අපි අපගේ පරමාධිපති වෙත හැරෙන්නෙමු. (යැයිද කීවෝය) 33. හිංසනය (පැමිණෙන්නේ) මෙසේය. එනමුත් ඔවුන් දන්නන් අතර නම් එලොව හිංසනය (මෙයට වඩා) දූවැන්නය.

34. නිශ්චය වශයෙන්ම බියබැතියන්ට ඔවුන්ගේ පරමාධිපති වෙත භාග්‍යසම්පන්න ස්වර්ගයේ උද්‍යාන ඇත. 35. මුස්ලිම්වරුන්ව අපි වැරදි කරන්නන් මෙන් කරන්නෙමුද? 36. ඔබට කුමක් වීද? (අන්ලෙසකින්) ඔබ කෙසේ තීන්දු කරන්නේද? 37. නැත්නම් ඔබ කියවන පුස්තකයක් ඔබ වෙත තිබේද? 38. නිශ්චය වශයෙන්ම ඔබ වෙනුවෙන් ඔබ තෝරන දේ (නිවැරදි යැයි) එහි (සඳහන්ව) තිබේද? 39. නැත්නම් අවසාන දිනය දක්වා ඔබ තීන්දු කරන දේ ඔබට නිශ්චය වශයෙන්ම ලැබෙමින් තිබෙනු ඇතැය යන අපගේ සහතිකය ඔබ වෙත තිබේද? 40. (එසේ නම්) ඔවුන්ගෙන් කවුරුන් එය බාර ගත්තේදැයි (ඔබ) ඔවුන්ගෙන් අසනු. 41. නැත්නම් (එම වගකීම බාර ගැනීමට) ඔවුන්ට හවුල්කරුවන් සිටින්නේද? ඔවුන් සත්‍යවාදීන් වන්නේ නම් ඔවුන්ගේ හවුල්කරුවන් ඉදිරිපත් කරන්නවා.

42. කකුලේ දණහිසට පහල කොටස නිරාවරණය වී සිරස පහත් කරන්නට ආරාධනා කරනු ලබන (අවසාන) දිනයෙහි ඔවුන් එයට නොහැකියන්ව සිටිනු ඇත. 43. ඔවුන්ගේ දසුන් පහත්වී නින්දාව ඔවුන්ව වෙලා ගනු ඇත. ඔවුන් (ලොව) යහමින් සිටි විට (පරමාධිපතියාට) සිරස පහත් කරන මෙන් ඔවුහු ඇරයුම් කරනු ලබමින් සිටියෝය. 44. එහෙයින් මෙම පුවත

අසත්‍ය කරන්නන්ව මා වෙත අත් හරිනු. ඔවුන්ම නොදන්නා ලෙසින් මදින් මද අපි ඔවුන්ව ග්‍රහණය කර ගන්නෙමු. 45. තවද මම ඔවුන්ට අවකාශ දෙමි. නිශ්චය වශයෙන්ම මාගේ සැලැස්ම ප්‍රබලය.

46. නැත්නම් ඔබ ඔවුන්ගෙන් (මෙම මෙහෙය සඳහා) කුලියක් ඉල්ලා එයින් ඔවුන්ට ණය බර ඇති වීද? 47. නැත්නම් වසන් වී ඇති දෙය (සටහන් කරන ලද පුස්තකයක්) ඔවුන් වෙත තිබී (එහි) ඔවුහු ලියන්නෝද? 48. එහෙයින් ඔබගේ පරමාධිපතිගේ අණ (එන තෙක්) ඔබ ඉවසා සිටින්න. මත්ස්‍යාගේ අය (එනම් වක්තෘ යුනුස්) මෙන් ඔබ (ඉක්මන්) නොවන්න. ඔහු අයසට පත්ව (සිය පරමාධිපතිව) කැඳවූයේය. 49. ඔහුගේ පරමාධිපති වෙතින් වුනු භාග්‍යය ඔහු කරා නොඑන්නට ඔහු නින්දාවට පත්වුවෙකුට එළිමහනේ විසි කරනු ලබන්නට තිබුනි. 50. එනමුත් ඔහුගේ පරමාධිපති ඔහුව තෝරා යහපතූන්ගෙන් කෙනෙකු බවට පත් කළේය. 51. තවද කවුරුත් පිටුපාන්නෝද ඔවුහු (මෙම) උපදෙස සවන් වැකෙන විට නිශ්චය වශයෙන්ම .මොහු උත්මත්තකයෙකි. යැයි කියමින් තම බැල්මෙන්ම ඔබව වට්ටන්නට ඔබට ලං වන්නෝය. 52. නමුත් එ(ම කුර්ආනය) විශ්වයේ සියල්ලන්ටම උපදෙසක් මිස (අන් කිසිවක්) නොවේ.

69. අල් හාක්කා - සත්‍යය (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

- 1. නිසැක දෙය. 2. නිසැක දෙය කුමක්ද? 3. නිසැක දෙය කුමක්දැයි ඔබට දැන්වූයේ කුමක්ද? 4. සමුද් සහ ආද් (සමූහයන්)

තැනි ගන්වන දෙය අසත්‍ය කළහ. 5. එහෙයින් සමුද්වරුන් ඉමහත් ශබ්දයකින් විනාශ කරනු ලැබූහ. 6. තවද ආද්වරුන් සෝෂාකාරී සුළි සුළඟක් මගින් විනාශ කරනු ලැබූහ. 7. ඔහු එය රාත්‍රි හතක් සහ දින අටක් පුරා නොකඩවා ඔවුන් මත හමන්තට සැලැස්වූයේය. එහෙයින් එම සමූහයාව මුලිනුපුටා දමන ලද ඉදි ගස් මෙන් වැටී සිටිනු ඔබ (එවිට සිටියේ නම්) දකිනු ඇත. 8. ඉතින් ඔවුන්ගෙන් ඉතිරි වූවන් කිසිවෙකු ව ඔබ (අද) දකින්නෙහිද? 9. තවද ෆිර්අවුන්ද ඔහුට පෙර සිටියවුන්ද මුනින් අතට පෙරලනු ලැබූ ගම්වාසීන්ද අකුසල් කරමින් සිටියෝය. 10. තවද ඔවුහු තම පරමාධිපතියේ දූතයාට පිටුපැවෝය. එහෙයින් ඔහු ඔවුන්ව දූඩ් ග්‍රහණයකින් අල්ලා ගත්තේය. 11. ජලය ඉතිරුනු විට නිශ්චය වශයෙන්ම අපි ඔබව නොකාවට නංවා (බේරා) ගත්තෙමු. 12. මෙය ඔබට පාඩමක් කර රැක ගන්නා ග්‍රවණයන් එය රැක ගනු පිණිස (අපි එසේ කළෙමු)

- 13. එහෙයින් සූර් (නම් නළාව) එක් වරක් පිඹිනු ලබන විට.
- 14. තවද පාකුවිය සහ කඳු ඔසවා (විසි කරනු ලදුව) පසුව එකිනෙක හා ගැටී ඒ දෙක එකම වැලි ගොඩක් බවට පත් කරනු ලැබුවහොත්
- 15. (දුවැන්න) සිදුවීම සිදු වන්නේ එදිනය. 16. අහසද දෙබෑ වී එදින එය තම බලය අහිමි කරගනු ඇත. 17. සුරදූතයන් එහි මායිමේ සිටිනු ඇත. තවද එදින ඔබගේ පරමාධිපතියේ සිහසුන (සුරදූතයන්) අට දෙනෙකු තමන් මත රඳවා තබා ගෙන සිටිනු ඇත. 18. එදින (විනිශ්චය සඳහා) ඔබව (අල්ලාහ් ඉදිරියට) එනු ලබන කල්හි ඔබගේ කිසිදු රහසක් තවදුරටත් රහසක් ලෙස නොපවතිනු ඇත.

19. එහෙයින් කවුරුන්ගේ සටහන ඔහුගේ දකුණු අතට දෙනු ලබන්නේද ඔහු (ප්‍රීතියෙන්) .මෙන්න මගේ සටහන කියවා බලන්න. යැයි කියනු ඇත. 20. නිශ්චය වශයෙන්ම මගේ

ප්‍රශ්න අසනු ලැබීම මා හමු වනු ඇත යැයි මම දැන සිටියෙමි. (යැයිද ඔහු කියනු ඇත) 21. එහෙයින් ඔහු තෘප්තිමත් සැප දිවියෙහි 22. උසස් ස්වර්ගයෙහි සිටිනු ඇත. 23. එහි පළතුරු (ඔහුට) සමීපයෙහි තිබෙනු ඇත. 24. පසුගිය දිනවල ඔබ පෙරටු කළ දේ හේතුවෙන් දැන් ඔබ කා බී සතුටු වන්න. (යැයි ඔහුට කියනු ලැබේ) 25. නමුත් කවුරුන්ගේ වමනට ඔහුගේ සටහන දෙනු ලබන්නේද ඔහු. අහෝ මාගේ සටහන මට නොදෙන්නට තිබුණි නොවේද?. යැයි (සොවින්) පවසනු ඇත. 26. තවද, මගේ ප්‍රශ්න ඇසිල්ල කුමක්දැයි මා දැන සිටියේ නැත. 27. මා මැරුණු විටම මෙය සම්පූර්ණයෙන් නිම වන්නට තිබුණි නොවේද? 28. මගේ ධනය මට ප්‍රයෝජනවත් වූයේ නැත. 29. මගේ බලයද මා වෙතින් විනාශ වී ගොසිනි. (යැයිද ඔහු කියනු ඇත) 30. (එවිට). ඔහුව ග්‍රහණය කර පසුව ඔහුට යදම් දමන්න. 31. පසුව ඔහුව නිරයට තල්ලු කරන්න. 32. පසුව රියන් හැත්තෑවක දම්වැලෙන් ඔහුව බදින්න. (යැයි අණ කරනු ලැබේ) 33. නිශ්චය වශයෙන්ම ඔහු ශ්‍රේෂ්ඨ වූ අල්ලාහ් විශ්වාස නොකළේය. 34. තවද ඔහු දුගීන්ට ආහාර දෙන්නට (අන් අයව) උනන්දු කරන්නේ නැත. 35. එහෙයින් අද දින ඔහුට මෙහි කිසි මිතුරෙකු නොමැත. 36. සැරව හැර ඔහුට අන් ආහාරයක්ද නැත. 37. අපරාධකරුවන් හැර අන් කිසිවෙක් එය නොබුදිනි.

38. එහෙයින් ඔබ දකින දෙයෙහි මම දිවුරමි. 39. තවද ඔබ නොදකින දෙයෙහිද (මම දිවුරමි). 40. නිශ්චය වශයෙන්ම මෙය ගෞරවනීය දූතයෙකුගේ කියුම් වේ. 41. (ඒ මිස) මෙය කවියෙකුගේ කියුම් නොවේ. (එසේ වුවද) ඔබ මද වශයෙන් මිස විශ්වාස නොකරන්නෙහුය. 42. (තවද) මෙය පේනකරුවෙකුගේ කියුම්ද නොවේ. (එසේ වුවද) ඔබ මද වශයෙන් මිස යභාවබෝධ නොලබන්නෙහුය.

43. විශ්වයේ පරමාධිපති වෙතින් මෙය පහළ කරනු ලැබ ඇත.
 44. (අපගේ පණිවිඩකරු වන) ඔහු වැකි ඇතැමක් හෝ ගොතා තිබුනේ නම් 45. ඔහුගේ දකුණත අප අල්ලා 46. පසුව ඔහුගේ බල නහර අප සිද දමනු ඇත. 47. තවද ඔබගෙන් කිසිවෙකු (අප) එසේ කරනු වළක්වන්නන්ද නොවෙති. 48. එහෙයින් නිශ්චය වශයෙන්ම එය බියබැතියන්ට උපදෙසකි. 49. එනමුත් එය අසත්‍ය කරන්නන්ද ඔබ අතර සිටිති යන කරුණ අප මනාව දන්නෙමු. 50. තවද එය පිටුපාන්නන්ට අලාභයක්ව තිබෙන්නේය. 51. තවද එය ප්‍රබල සත්‍යය වෙයි. 52. එහෙයින් ශ්‍රේෂ්ඨ වූ ඔබගේ පරමාධිපතියා සුවිශුද්ධ කරනු.

70. අල් මආර්ජී - උසස්ථානය (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. (පිටුපාන්නන්ට) හට ගන්නට යන හිංසනය ගැන අසන්නෙකු (සරදමින්) අසයි. 2. පිටුපාන්නන්ට එය හට ගන්නා විට එය වළවක්වන කිසිවෙකු (සිටින්නේ) නැත. 3. එ(ම හිංසන)ය උස් මාර්ග ඇති අල්ලාහ් වෙතිනි. 4. වසර පනස් දහසක් (හා සම) වන එක් දිනෙක සුරද්දනයන් සහ එම ආත්මය ඔහු කරා නගිනු ඇත. 5. එහෙයින් ඔබ සුන්දර වූ ඉවසීමෙන් සිටින්න. 6. නිශ්චය වශයෙන්ම (පිටුපාන්නන් වන) ඔවුහු එය ඇතින් දකිති. 7. එනමුත් අපි එය ඉතා සමීපව දකින්නෙමු. 8. අහස උණු කරන ලද තඹ මෙන් වන දිනයෙහි. 9. තවද කඳු පුළුන් මෙන් වන (දිනයෙහි) 10. එක් මිතුරෙකු තවත් මිතුරෙකු ගැන විමසන්නේ නැත. 11. ඔවුන් සෘජුවම හමු වනු ඇත. එදින හිංසනය වෙනුවෙන්

දරුවන්ව වන්දියක් ලෙසින් ගෙවන්නට අපරාධකරු කැමති වනු ඇත. 12. තම බිරියද තම සොහොයුරාවද 13. ඔහුට සෙවනක්ව සිටි ශ්‍රාතින්වද 14. තවද පොළොවේ ඇති සියල්ලද (වන්දි ලෙසින් දී) තමාව බේරා ගන්නට (ඔහු කැමති වනු ඇත)

15. (එනමුත්) එය එසේ (පිළිගනු ලබන්නේ) නැත. මන්ද යත් එය බුර බුරා නගින ගින්න වේ. 16. එය සම (පුළුස්සා) ගලවා දමනු ඇත. 17. සෘජු මගට පිටුපා ගියවුන්ව (එනු යැයි) එය කැඳවනු ඇත. 18. තවද ධනය රැස් කර පසුව (එය) රැක ගත් පුද්ගලයාවද (එය කැඳවනු ඇත) 19. නිශ්චය වශයෙන්ම මිනිසාව ඉක්මන් වන්නෙකු ලෙසින්ම මවා ඇත. 20. ඔහුව යම් ගැහැටක් ස්පර්ශ කළවිට ඔහු කලබල වන්නේය. 21. එනමුත් යම් යහපතක් ස්පර්ශ කළවිට ඔහු (එය අන් අයට නොදී) නවතා ගන්නේය. 22. සලාතය ඉටු කරන්නන් හැර. 23. තම සලාතයේ ස්ථිරව සිටියවුන් 24. ඔවුන්ගේ වස්තුවෙහි (දුගින්ට) නියම කරන ලද කොටසක් ඇත. 25. යදින්නන්ටද දුප්පතූන්ට (එහි කොටස ඇත) 26. මොවුන්ය අවසාන තීන්දු දිනය ඇත යැයි ස්ථිරව විශ්වාස කරන්නන්. 27. තවද තම පරමාධිපතිගේ හිංසනයට බිය වන්නන්. 28. නිශ්චය වශයෙන්ම ඔවුන්ගේ පරමාධිපතිගේ හිංසනය බිය නොවිය හැක්කක් නොවේ. 29. තවද (ඔවුන් කෙබන්දන්ද යත්) තම රහස් අවයව (පාපයෙන්) රැක ගන්නන්ය. 30. සිය බිරියන්ද තම සුරත හිමි කර ගත් (වහල් කාන්තාවුන් සමග මිස (අන් අය සමග ඔවුන් එක් නොවෙති) නිශ්චය වශයෙන්ම (මෙතිසා) ඔවුහු නින්දා කරනු නොලබති. 31. එනමුත් කවුරුන් හෝ මෙය ඉක්මවා (කම් සැප) සෙවුවහොත් ඔවුන් සීමාව ඉක්මවුවන්ය. 32. තවද කවුරුන් (ඔහුට) රැකගන්නට දුන් දෙයද (ආරක්ෂා කර) සිය පොරොන්දු ඉටු කරන්නෝද 33. තවද කවුරුන් සිය සාක්ෂියෙහි ස්ථිරව සිටින්නෝද ඔවුන් 34. (තවද)

කවුරුන් සිය සලාතය ගැන සැලකිලිමත් වන්නෝද ඔවුන්
35. ස්වර්ගයන්හි ගෞරව කරනු ලබන්නන් වනු ඇත.

36. පිටුපාත්තන්ට කුමක් නම් වීද? ඔවුහු ඔබ වෙත දිව එති

37. වම් පසෙන් හා දකුණු පසෙන් රංචු ලෙසින්. 38. ඔවුන්ගේ
න් සෑම කෙනෙකුම භාග්‍යසම්පන්න ස්වර්ගයට ඇතුල් වන්නට
ආශා කරන්නේද? 39. එසේ (වන්නේ) නැත. නිශ්චය වශයෙන්ම
ඔවුන් දැන සිටි දෙයින්ම ඔවුන්ව අප මැව්වෙමු.

40. එහෙයින් අපරදිග දිශා සහ පෙරදිග දිශාවල පරමාධිපතියා
(වන මා) මත දිවුරා අපි (සිතන්නක් කරන්නට) හැකියාව
ඇත්තන් වෙමු. 41. (ඔවුන් වෙනුවට) ඔවුන්ට වඩා විශිෂ්ඨයන්
මාරු කරන්නට (අපට හැකිය). අපව අභිබවන්නට (කිසිවෙකුට)
නොහැකිය. 42. එහෙයින් ඔවුන්ට පොරොන්දු වූ එම දිනය
ඔවුන් හමුවන තෙක් සෙල්ලම් කරමින් (නිෂ්ඵල දේවල) ගැලී
සිටින්නට ඔවුන්ව ඔබ අත් හරින්න. 43. නිශ්චය වශයෙන්ම
ඔවුන් සීමා සලකුණු ගල් කරා යුහුසුළුව යන්න(මගි)න්
මෙන් එදින සිය සොහොන්වලින් කඩිනමින් පිට වනු ඇත.
44. (එදින) ඔවුන්ගේ දසුන් (නින්දාව නිසා) පහත් වී තිබෙනු
ඇත. අවමානය ඔවුන් වෙලා ගනු ඇත. ඔවුන්ට පොරොන්දු වූ
එම දිනය මෙයයි.

71. නූඪ් - නෝවා වක්තාවරයා (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ
නාමයෙන් (ආරම්භ කරමි)

1. (නූඪ් නබිවරයාණෙනි) ඔබගේ සමූහයා මත වේදනාකාරී
හිංසාව පැමිණෙන්නට පෙර (එය ගැන) අනතුරු අඟවා අවවාද

කරනු. යැයි (අණ කර) නිශ්චය වශයෙන්ම නූත්ව අපි ඔහුගේ සමූහයා වෙත යැව්වෙමු. 2. (ඒ අනුව නූත්) .මාගේ සමූහයනි නිශ්චය වශයෙන්ම මා ප්‍රසිද්ධව ඔබට අනතුරු අඟවන්නෙක්මි. යැයි කීවේය. 3. අල්ලාහ්ව නැමද ඔහුට බියබැතිවී මා හට අවනත වන්න. (යැයිද) 4. (එසේ කළහොත්) ඔහු ඔබගේ පව් සමා කරනු ඇත. තවද නිශ්චිත කාලයක් දක්වා ඔහු ඔබට අවකාශ දෙනුද ඇත. ඔබ දන්නේ නම් එය පමා කරනු නොලැබේ. (යැයිද නූත් කීවේය) 5. පසුව ඔහු. මාගේ පරමාධිපතියනි නිශ්චය වශයෙන්ම මම මාගේ සමූහයාව රැයෙහිද දවාලෙහිද (සෘජු මග කරා) කැඳවූයෙමි. (යැයිද) 6. එනමුදු මාගේ කැඳවීම ඔවුන් (සෘජු මගෙන් ඇත් වී) දිවීම හැර (අන් කිසිවක්) වැඩි කළේ නැත. (යැයිද) 7. තවද ඔවුන්ට සමාව දෙනු පිණිස නිශ්චය වශයෙන්ම මා ඔවුන්ව (ඔබ කරා) කැඳ වූ සෑම විටෙකම ඔවුන් තම ඇඟිලි සවනෙහි ගසා ගත්හ. තවද සිය වස්තුවලින් (තමන්ව) වසා ගත්හ. තවද ඔවුහු (සිය වැරදි මගෙහි) මුරණ්ඩුවද උඩඟු වූවන්වද සිටියහ. 8. පසුව මම ඔවුන්ව මහත් හඬ නගා කැඳවූයෙමි. 9. පසුව මම ඔවුන් හා ප්‍රසිද්ධියේ කථා කළෙමි. රහසිගතව හා පුද්ගලිකවද කථා කළෙමි. 10. ඔබගේ පරමාධිපතියාගෙන් සමාව අයදින්න. නිශ්චය වශයෙන්ම ඔහු ඉතා සමා වන්නාය. යැයි මම කීවෙමි. (යැයි නූත් කීවේය) 11. (එසේ කළහොත්) ඔහු ඔබට නොකඩවා වැසි එවනු ඇත 12. තවද ඔහු වස්තුව හා පුතුන් මගින් උදව් කරනු ඇත. තවද ඔහු උයන්ද ඇති කරනු ඇත. තවද ඔබ වෙනුවෙන් ගංගාද ඇති කරනු ඇත 13. අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය ඔබ අගය නොකරන්නට ඔබට කුමක් වීද? 14. නිශ්චය වශයෙන්ම ඔහු ඔබව අදියර කිහිපයකින් මැව්වේය. 15. අහස් හතක් අල්ලාහ් කෙසේ එකක් මත එකක් මවා තිබේදැයි ඔබ නොබැලුවෙහිද? 16. තවද ඔහු එහි වන්දයාව බබලන්නක්

ලෙසින්ද සුරායාව පහනක් ලෙසින්ද කර ඇත්තේය.

17. අල්ලාන් ඔබව පොළොවේ සිට රෝපණය කළේය.

18. පසුව ඔබව එම පොළොවටම නැවත එක් කර පසුව නැවත

වරක් (එහි සිට) පිට කරනු ඇත. 19. තවද අල්ලාන් පොළොව

(ගෝලාකාර වුවද ගමන් කරන්නට) පලසක් මෙන් කළේය.

20. එහි ඔබට ගමන් කරනු පිණිස විවිධ මාර්ගද ඇති කළේය.

21. මාගේ පරමාධිපතියාණෙනි නිශ්චය වශයෙන්ම ඔවුහු මට පිටුපාති. තවද කවුරුන්හට ඔහුගේ වස්තුව හා දරුවන් අලාභය මිස (අත් කිසිවක්) වැඩි නොකළේද එවැන්නෝම අනුගමනය කරති.

22. තවද (මට එරෙහිව) විශාල කුමන්ත්‍රණද කරන්නේය.

23. තවද. (නූභ්ගේ කීම අසා) ඔබගේ දෙවියන්ව අත් නොහරින්න තවද වද්දා, සුවාආ, යගුස්, යඌක් නස්රු ආදීන්ව අත් නොහරින්න. යැයිද ඔවුහු කියති. 24. (මෙලෙසින්) නිශ්චය වශයෙන්ම ඔවුහු බොහෝ දෙනෙකුට මග වැරද්දුහ. එහෙයින් මෙම අපරාධකරුවන්ට මගවැරදීම හැර අත් කිසිවක් ඔබ වැඩි නොකරනු මැන. (යැයි නූභ් ප්‍රාර්ථනා කළේය)

25. එහෙයින් ඔවුහු සිය පවෙත් ගිල්වනු ලැබ පසුව නිරයේ ගින්නට ඇතුල් කරනු ලැබුවෝය. එහෙයින් අල්ලාන්ව හැර තමන්ට උදව් කරන කිසිවෙකුට ඔවුහු නුදුටුවෝය.

26. පසුව. මාගේ පරමාධිපතියානි පොළොවෙහි මෙම පිටුපාන්නන් කිසිවෙකුට ජීවත් වන්නට ඉතිරි නොකරනු මැන. යැයි නූභ් පැවසීය. 27. ඔබ මොවුන්ව ඉතිරි කළහොත් නිශ්චය වශයෙන්ම ඔවුන් ඔබගේ ගැත්තන් මග වරදවනු ඇත. තවද පාපකරයන් හා පිටුපාන්නන්ව හැර ඔවුන් නොවැදිනුද ඇත.

28. මාගේ පරමාධිපතියානි මාවද මාගේ දෙමව්පියන්වද මාගේ නිවසට විශ්වාසිතයන් ලෙසින් පිවිසුවන්වද විශ්වාස කළ පුරුෂයන්වද විශ්වාස කළ ස්ත්‍රීන්වද සමා කරනු මැන. තවද

අපරාධකරුවන්ට විනාශය මිස අන් කිසිවක් වැඩි නොකරනු මැන. (යැයි නූන් ප්‍රාර්ථනා කළේය).

72. අල් ජින් - නොපෙනෙන බලවේග (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. නිශ්චය වශයෙන්ම අපි ඉතා ආශ්චර්යමත් එක් කුර්ආනයක් ඇසුවෙමු යැයි (කුර්ආනය) සවන් වැකුනු ජින්වරුන්ගෙන් ඇතැම්හු (සිය වර්ගයාට) කීවෝය. යැයි මට වහී මගින් දන්වනු ලැබ ඇත. යැයි (මුහම්මද්!) ඔබ පවසන්න. 2. එය සෘජු මග කරා මග පෙන්වන්නේය එහෙයින් අපි එය විශ්වාස කළෙමු. තවද අපගේ පරමාධිපතියාට අපි කිසිවෙකු ව හවුල් නොකරමු. (යැයිද එම ජින්වරු පැවසූහ). 3. තවද අපගේ පරමාධිපතියාගේ මහිමය නිශ්චය වශයෙන්ම ඉතා උසස්ය ඔහු (කිසිවෙකු ව) සිය සහකරු ලෙස හෝ පුතෙකු ලෙස හෝ නොගත්තේය.
4. එනමුත් අප අතරින් අනුවණයන් වූවෝ (ඇතැමෙක්) අල්ලාන්ට නොගැලපෙන වැකි කියමින් සිටිති 5. තවද මිනිසුන් හා ජින්වරුන් අල්ලාන් විෂයයෙහි අසත්‍යය නොකියනු ඇත යැයි අපි සිතමින් සිටියෙමු. 6. එනමුත් මිනිසුන් අතර ඇතැම් පුරුෂයෝද ජින්වරුන් අතර ඇතැම් පුරුෂයන්ගෙන් රැකවරණ පතමින් සිටියෝය. එහෙයින් ඔවුහු (ජින්වරුන් අතර වූ එම පුරුෂයන්ගේ) උඩඟුව වැඩි කළෝය. 7. එමෙන්ම (මනුෂ්‍යයන් වන) ඔබ සිතුවා සේම නිශ්චය වශයෙන්ම අල්ලාන් කිසිවෙකු ව (ප්‍රාණය දී) නැවත නැගිටවන්නේ නැත යැයි සිතමින් සිටියෝය.

8. නිශ්චය වශයෙන්ම අපි අහස අල්ලා බැලුවෙමු. (එවිට) එය දැඩි මුරකරුවන් මා ගිනිසිලු (උල්කාපාත) වලින් පුරවා ඇති සැටි අපි දුටුවෙමු. 9. (මෙයට පෙර අහසෙහි කියනු ලබන දෙය) අසනු පිණිස (ඇතැම්) ස්ථානවල අපි රැඳී සිටින්නෙමු. නමුත් දැන් කවුරුත් එසේ සවන් දෙන්නට වැයම් කරන්නේද ඔහු තමා වෙනුවෙන් රකිමින් සිටින ගිනිසිඵවක්ම දකිනු ඇත.
10. එහෙයින් (දැන්) පොළොවේ සිටින්නන්ට නපුර පතනු ලබන්නේද නැත්නම් ඔවුන්ගේ පරමාධිපතියා ඔවුන්ට යහපත පතන්නේද යන කරුණ නිශ්චය වශයෙන්ම අපි නොදනිමු.
11. තවද නිශ්චය වශයෙන්ම අප අතර සිල්වත්කුද සිටිති. එසේ නොවන්නේද සිටිති. (මෙලෙස) අපි විවිධ මාර්ගවල සිටින්නන් වන්නෙමු. 12. තවද නිශ්චය වශයෙන්ම පොළොවෙහි අල්ලාහ්ව හැකියාව නැත්තෙකු කරන්නට අපට නොහැකි යැයිද පළා යාමෙන් ඔහුව පරදවන්නට අප නොහැකි යැයිද අපි දැන ගත්තෙමු. 13. තවද සෘජු මගට අප සවන් යොමු කළ විට අපි එය විශ්වාස කළෙමු. එහෙයින් කවුරුත් තම පරමාධිපතියා මත විශ්වාසය තබන්නේද ඔහු අලාභය ගැන හෝ අසාධාරණය ගැන හෝ බිය නොවනු ඇත. 14. තවද නිශ්චය වශයෙන්ම අප අතර මුස්ලිම්වරු සිටිති. දුෂ්ටයෝද සිටිති. මුස්ලිම් වී මුස්ලිම් වූවන් ඔවුහු සෘජු මග ලබා ගත්තෝය. 15. (එමෙන්ම) දුෂ්ටයෝ නිරයේ දර බවට පත් වූවෝය. (යැයි එම ජින් පැවසුවේය)
16. ඔවුන් සෘජු මගෙහි ස්ථිරව සිටියහොත් නිශ්චය වශයෙන්ම අපි ඔවුන්ට වැඩි වැඩියෙන් ජලය පොවන්නෙමු. 17. එමගින් ඔවුන්ව පරීක්ෂා කරනු පිණිස (එසේ පොවන්නෙමු). එහෙයින් කවුරුත් තම පරමාධිපතිව මෙතෙහි කිරීම ඉවත දමන්නේද ඔහුව උත්සන්න වන හිංසනයට ඔහු යොමු කරනු ඇත. 18. තවද නිශ්චය වශයෙන්ම මස්ජිද ඇත්තේ අල්ලාහ් වෙනුවෙන්මය.

එහෙයින් (එහි) අල්ලාහ් සමග (එක් කර) අන් කිසිවෙකුට ප්‍රාර්ථනා නොකරන්න. 19. තවද නිශ්චය වශයෙන්ම අල්ලාහ්ගේ ගැත්තා ඔහුට ප්‍රාර්ථනා කරන්නෙකු ව එහි සිට ගත් විට ඔහු කරා ඔවුහු පිරිස් ලෙසින් (පැමිණ) තෙරපන්නෝය. 20. (මුහම්මද්). මා කැඳවන්නේ මාගේ පරමාධිපතියාවය. තවද මම ඔහුට කිසිවෙකු ව හවුල්ද නොකරමි. යැයි ඔබ පවසන්න. 21. (තවද). ඔබට යහපත හෝ අයහපත කරන්නට මට නොහැකිය. යැයිද පවසන්න. 22. නිශ්චය වශයෙන්ම අල්ලාහ් වෙතින් කිසිවෙකු මා රැක ගන්නේ නැත. තවද ඔහු හැර අන් රැදුම් පළක්ද මා නොලබනු ඇත. (යැයි පවසන්න) 23. (තවද මුහම්මද්) .අල්ලාහ් වෙතින් පැමිණෙන දෙය පැහැදිලි කිරීමද ඔහුගේ දූත මෙහෙය හැර (අන් වග කීමක් මට නොමැත). එහෙයින් කවුරුත් අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට පිටුපාත්තේද ඔහුට නිශ්චය වශයෙන්ම (ලැබෙනුයේ) නිරයේ ගින්නයි. එහි ඔහු සදාකල් රැඳෙනු ඇත. යැයිද පවසන්න.

24. ඔවුන්ට පොරොන්දු වූ දෙය ඔවුන් බලන විට කවුරුත් සහායකයන් ලැබීමෙන් ඉතා දුබලයන්ද යන කරුණද සංඛ්‍යාවෙන් ඉතා අල්පද යන කරුණ ඔවුන් නොපමාව දැන ගනු ඇත. 25. (තවද මුහම්මද්) .ඔබට පොරොන්දු වී ඇති දෙය සමීප වී තිබේද එසේත් නැත්නම් මාගේ පරමාධිපති එයට කල් දී තිබේද යන කරුණ මම නොදනිමි. යැයි පවසන්න. 26. වසන් වී ඇති දේ දන්නා (ඔහුය). තවද තමා වසන් කර තිබෙන දෙය ඔහු කිසිවෙකුට හෙළි කරන්නේ නැත. 27. තමා සැහීමට පත් දූතයාට මිස. එහෙයින් ඔහුගේ ඉදිරි පසින්ද ඔහුගේ පසු පසින්ද රැකවලුන්ව නිශ්චය වශයෙන්ම ඔහු පත් කරන්නේය. 28. තමන්ගේ පරමාධිපතිගේ දූත පණිවිඩ නිශ්චය වශයෙන්ම (ඔවුන්) සැල කර තිබේද යන කරුණ දැනගනු පිණිස

ඔවුන්ට තිබෙන දෙය ඔහු සිසාරා දෑන ගනු පිණිස ඔහු සියලුම දෙය සංඛ්‍යාවෙන් සීමා කර ඇත.

73. අල් මුසම්මිල් - කඩාය පොරවගෙන සිටින්නා (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. පොරවා ගෙන සිටින්නනි. 2. රාත්‍රියෙහි මඳ වේලාවක් හැර නැගිට සිටින්න. 3. එහි අඩක් හෝ එයින් මඳක් අඩු කර ගන්න. 4. නැත්නම් එයින් මඳක් වැඩි කර ගන්න. තවද කුර්ආනය පැහැදිලිවද නවත නවතාද පාරායණය කරන්න. 5. නිශ්චය වශයෙන්ම බරුකි හා ස්ථිර පණිවිඩයක් ඔබට අප ලබා දෙන්නෙමු.

6. නිශ්චය වශයෙන්ම රාත්‍රියෙහි (නැමදුම සඳහා) නැගිටීම (ගත හා සිත) එක් කරන්නකි. තවද (එය) පාරායණයට සුදුසුය. 7. නිශ්චය වශයෙන්ම දහවලෙහි ඔබට (දුෂ්කර) දීර්ඝ කාරියන් ඇත. 8. තවද ඔබගේ පරමාධිපතියේ නාමය මෙතෙහි කරන්න. තවද ඔහු වෙතම මුළුමනින්ම යොමු වූවෙකු වන්න. 9. අපරදිගට හා පෙරදිගට පරමාධිපති (ඔහුය). ඔහු හැර අන් දෙවියෙක් නැත. එහෙයින් ඔහුවම ඔබගේ භාරකරු ලෙසින් ගන්න. 10. තවද ඔවුන් (ඔබට එරෙහිව) කියන දෙය ඉවසා ගන්න. තවද අලංකාර ඇත් වීමක් ලෙසින් ඔවුන්ගෙන් ඇත් වන්න. 11. (සත්‍යය) අසත්‍ය කරන සැප විඳින්නන්ව මා වෙත අත් හරින්න. ඔවුන්ට මඳ කාලයක්ද දෙන්න. 12. නිශ්චය වශයෙන්ම අප වෙත (ඔවුන් සඳහා) යදම්ද නිරයද ඇත. 13. (තවද උගුරේ)

හිර වන ආහාරයද වේදනා ගෙන දෙන හිංසනයද ඇත. 14. එදින පෘතුවිය හා කඳු දෙදරා කඳු විසිරී වැලි ගොඩවල් වනු ඇත.

15. නිශ්චය වශයෙන්ම ගිරිඅවුන් වෙත අප දූතයා යැව්වා සේ ඔබ වෙතද සාක්ෂි දරණ දූතයාව අප එවා ඇත්තෙමු. 16. එනමුත් ගිරිඅවුන් එම දූතයාට පිටුපෑවේය. එහෙයින් ඔහුව අපි දැඩි ග්‍රහණයකින් අල්ලා ගත්තෙමු. 17. එහෙයින් ඔබ පිටුපෑවොත් බිලිදන් සුදු කෙස් ඇත්තන් බවට පත් කරන එම දිනයෙහි ඔබ ගැලවෙන්නේද? 18. එ(දිනයෙ)හි අහස දෙබෑ වනු ඇත. ඔහුගේ පොරොන්දුව ක්‍රියාත්මක වනු ඇත. 19. මෙය නිශ්චය වශයෙන්ම සිහිපත් කරන උපදෙසකි. එහෙයින් කවුරුත් කැමති වන්නේද ඔහු සිය පරමාධිපතියා වෙත (යන මෙම) මාර්ගය ගනු මැන.

20. ඔබද ඔබ සමග සිටින්නන්ගෙන් පිරිසක්ද රාත්‍රියෙහි තුනෙන් කොටසකට ආසන්නවද තවද එයින් අඩක් හෝ තවද මෙයින් තුනෙන් එක් කොටසක් හෝ (නැමදුම සඳහා) සිට ගන්නා බව නිශ්චය වශයෙන්ම ඔබගේ පරමාධිපති දන්නේය. රාත්‍රිය හා දවාල නිසි ප්‍රමාණයෙන් ගණින්නේය. (එමෙන්ම) එය ඔබ නිසි ලෙසින් ගණන් කර ගන්නේ නැතය යන කරුණද ඔහු දන්නේය. එහෙයින් ඔහු ඔබට සමාව දී ඇත. එහෙයින් කුර්ආනයෙන් ඔබට පහසු ප්‍රමාණයක් පාරායණය කරන්න. (මන්ද යත්) රෝගීන්ද අල්ලාහ්ගේ ආශීර්වාදය සොයා පොළොවෙහි ගමන් කරන තවත් ඇතැමුන්ද අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන තවත් ඇතැමුන්ද ඔබ අතර සිටින බව ඔහු දන්නේය. එහෙයින් ඔබට පහසු ප්‍රමාණයක්ම පාරායණය කරන්න. වන්දනය නිසි පරිදි ඉටු කරන්න. තවද සකාන්ද දෙන්න. තවද (මිනිසුන්ට උදව් කරනු පිණිස) අල්ලාහ් වෙනුවෙන් අලංකාර ණයක් ලෙසින්

ණයද දෙන්න. යහකියාවලින් කුමක් ඔබ වෙනුවෙන් පෙරටු කරන්නේද එය ඔබ අල්ලාහ් වෙත උසස් හා කුලියෙන් විශිෂ්ඨ දේ ලෙසින්ද (තිබෙනු) දකිනු ඇත. තවද අල්ලාහ් වෙතින්ම සමාව අයදින්න. නිශ්චය වශයෙන්ම අල්ලාහ් සමා කරන්නාය පරම දයාබරයාය.

74. අල් මුදස්සිර් - පොරවගෙන සිටින්නා (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ
නාමයෙන් (ආරම්භ කරමි)

1. පොරවා ගෙන සිටින්නනි. 2. නැගිට (ජනයාට) අනතුරු අඟවන්න. 3. ඔබගේ පරමාධිපති උත්කාෂ්ඨ කරන්න. 4. ඔබගේ වස්ත්‍ර පිරිසිදුව තබා ගන්න. 5. තවද අපවිත්‍රදේ පිළිකුල් කර දමන්න. 6. වැඩියෙන් (ආපසු) ලබන අටියෙන් උදව් නොකරන්න. 7. තවද ඔබගේ පරමාධිපති වෙනුවෙන් ඉවසන්න.
8. තවද සූර් (නළාව) පිඹිනු ලබන විට. 9. එය ඉතා දුෂ්කර දිනයක් වනු ඇත. 10. පිටුපාන්නන්ට (ඵදිනය) පහසු නොවේ. 11. මාද තනිවම මැවූ අයද අත් හරින්න. 12. තවද ඔහුට පුළුල් ධනයද මා දුන්නෙමි. 13. ඔහුට සාක්ෂි දරන්නන් ලෙසින් පුත්‍රයන්වද (දුන්නෙමි) 14. තවද නිපැයුම් ඔහු වෙනුවෙන් නිපදවා දුන්නෙමි. 15. පසුව ඔහු වෙනුවෙන් (වස්තුව) මා වැඩි කළ යුතුය යැයි ඔහු පතයි. 16. එසේ නොවේ. ඔහු අපගේ වැකිවලට පටහැනිව සිටියි. 17. නොපමාව ඔහුව දුෂ්කර ශිකරයකට මම නංවන්නෙමි.
18. නිශ්චය වශයෙන්ම ඔහු කල්පනා කර (සැලැස්මක්)

ඇති කර ගත්තේය. 19. ඔහු විනාශ වෙත්වා. ඔහු කෙසේ එය ඇති කර ගත්තේද? 20. නැවතත් ඔහු විනාශ වෙත්වා. ඔහු කෙසේ (නම්) එය ඇති කර ගත්තේද? 21. පසුව ඔහු (කුර්ආනයේ වැකි දෙස) විමසිල්ලෙන් බැලුවේය. 22. පසුව (එහි ඇදයක් නොදැක) මුහුණ ඇඹුල් කර ගත්තේය. තවද පුළුටු කර ගත්තේය. 23. එයින් පසු ඔහු උඩඟු වී හැරුණේය. 24. පසුව. මෙය (අන් කෙනෙකුගෙන් දැන) කියනු ලබන හුනියමක් මිස අන් කිසිවක් නොවේ. යැයි ඔහු කීවේය. 25. මෙය මිනිසාගේ වැකි මිස අන් කිසිවක් නොවේ. (යැයිද කීවේය)

26. ඔහුව මම සකර් (නම් නිරයට) ඇතුළු කරන්නෙමි. 27. සකර් කුමක්දැයි ඔබට පැහැදිලි කළේ කුමක්ද? 28. එය (කිසිවෙකුට) ඉතිරි කරන්නේ නැත. අත් හරින්නේද නැත. 29. (එය) සිරුර විකෘති කරනු ඇත. 30. එය මත දහ නව දෙනෙක් සිටින්නෝය. 31. තවද නිරයේ මුරකරුවන් ලෙසින් අපි සුරද්දහයන් මිස පත් නොකළෙමු. පිටුපාන්නන්ට ඔවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින්ම කළෙමු. පුස්තකය දෙනු ලැබුවන් ස්ථිර වනු පිණිසද විශ්වාස කළවුන් (ඔවුන්ගේ) විශ්වාසය වැඩි කර ගනු පිණිසද පුස්තකය දෙනු ලැබුවන්ද විශ්වාස කළවුන්ද සැක නොකරනු පිණිසද (අපි එසේ කළෙමු). එනමුත් කවුරුන්ගේ හදවත්වල රෝගය තිබෙන්නේද ඔවුන් හා පිටුපාන්නන්. අල්ලාහ් (මෙම) උදාහරණය මගින් කුමක් පවත්නේද?. යැයි අසනු පිණිසද (මෙසේ කළෙමු). මෙලෙසින් අල්ලාහ් තමා සිතන්නන්ව මග වැරදීමෙහි අත් හරින්නේය. තවද තමා සිතන්නන්ව සෘජු මගෙහිද ගමන් කරවන්නේය. තවද ඔබගේ පරමාධිපතිගේ සේනාව ඔහු හැර අන් කිසිවෙක් දන්නේ

නැත. (මෙය) මිනිසුන්ට සිහිපත් කරන උපදෙසක් මිස අන් කිසිවක් නොවේ.

32. (මෙය පිටුපාන්තන් කියන්නා සේ) නොවේ තවද වන්දුයා මත දිවුරා. 33. රාත්‍රිය මත දිවුරා. එය පසුපසට යන විට. 34. අළුයම මත දිවුරා. එය ආලෝකමත් වන විට. 35. නිශ්චය වශයෙන්ම එය දූවැන්න දේවලින් එකකි. 36. (එය) මිනිසුන්ට අනතුරු අඟවයි. 37. ඔබගෙන් කවුරුත් (එයට) මුහුණලාද (සිටින්නේද) නැත්නම් (එයින්) ඇත් වන්නටද සිතන්නේද ඔහුට (එය අනතුරු අඟවයි) 38. සෑම කෙනෙකුම තමා උපයන දෙයට ඇපකරුවෙක්ව සිටින්නේය. 39. දකුණේ ඇත්තන් හැර. 40. ඔවුන් ස්වර්ගයේ උයන්වල (සිටිමින් නිරයේ අයවචන්ගෙන් තොරතුරු) විමසනු ඇත. 41. අපරාධකරුවන් විෂයයෙහි (ඔවුන් විමසනු ඇත) 42. ඔබව සකර් (නම් නිරයට) ඇතුල් කළේ කුමක්ද?. (යැයි ඔවුන් අසනු ඇත) 43. නමදින්නන්ගෙන් අපි නොවූයෙමු. (යැයි නිරයේ වැසියන් කියනු ඇත) 44. තවද අපි දුගීන්ට ආහාරද නුදුන්නෙමු. 45. (තවද අප නිෂ්ඵල දේවල) ගැලී සිටියවුන් සමග අපිද ගැලී සිටියෙමු. 46. මෙම (අවසාන) තීන්දු දිනය අපි අසත්‍ය කරමින් සිටියෙමු. 47. ස්ථිර (මරණය) අප වෙත පැමිණෙන තෙක් (අපි එසේම සිටියෙමු. යැයි කියනු ඇත) 48. එහෙයින් (අප වෙනුවෙන්) කන්නලව් කරන්නන්ගේ කිසිදු කන්නලව්වක් අපට ප්‍රයෝජනවත් වන්නේ නැත.

49. උපදෙසින් මුහුණ හරවන මොවුන්ට කුමක්විද? 50. ඔවුහු බියෙන් පළා යන වල් කොටලුවන් මෙන් (සිටිති) 51. සිංහයා දූක බියෙන් පළා (යන වල් කොටළුවන් මෙන් සිටිති) 52. එනමුත් ඔවුන්ගෙන් සෑම කෙනෙක්ම දිග හරින ලද පුස්තක තමන්ටද දෙනු ලැබිය යුතුය යැයි පතති. 53. එසේ නොවේ. එලොව ගැන ඔවුන් බිය වූයේ නැත. 54. නැත. නිශ්චය

වශයෙන්ම මෙය උපදෙසකි. 55. කවුරුත් කැමති වන්නේද ඔහු මෙය සිත්හි ධාරණය කරන්නා. 56. තවද අල්ලාහ් සිතුවොත් මිස ඔවුහු උපදෙස් නොලබති. බියබැති වීම හිමි ඔහුටය. (අප) සමා කිරීමද හිමි ඔහුටමය.

75. අල් කියාමා - අවසාන දිනය (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අවසාන දිනය මත මම දිවුරමි. 2. නින්දා කරමින් සිටින්නා වූ සිත මත මම දිවුරමි. 3. (අභාවයට ගිය) ඔහුගේ අස්ථි අප එක්ලැස් කරන්නේම නැත යැයි මිනිසා සිතන්නේද? 4. එසේ නැත. (ඇත්තෙන්ම) ඔහුගේ ඇඟිලි තුඩු (පවා) අපි නැවත සකසන්නෙමු. 5. එසේ වුවද ඉදිරියට එන්නට තිබෙන දෙය ප්‍රතිකේෂප කරන්නටම මිනිසා පතයි. 6. අවසාන දින එන්නේ කවදාදැයි ඔහු (සරදමින්) අසයි. 7. එහෙයින් දසුන නිලංකාර වී 8. වන්දයා අඳුරු වී 9. සූර්යායා සහ වන්දයා එක් කරනු ලැබෙනු ඇත. 10. එදින. ගැලවීමට කොහි පළා යූතුද?. යි මිනිසා අසනු ඇත. 11. ගැලවීමට (කිසිදු) මගක් නැත. (යැයි ඔහුට පවසනු ලැබේ) 12. එදින රැඳුම්පල ඇත්තේ ඔබගේ පරමාධිපති වෙත(පමණ)ය. 13. එදින මිනිසා පෙරටු කළ දෙයද (ලොව) අත්හැරී දෙය ගැනද දන්වනු ලැබේ. 14. තවද මිනිසා ඔහුට එරෙහිවම සාක්ෂි කියන්නෙකුව සිටියි. 15. ඔහු නිදහසට කරුණු දැක්වුවද (එය නිෂ්ඵලය)
16. (මුහම්මද්) එය සඳහා (එනම් කුර්ආනය පාරායණය කිරීම

සඳහා) ඉක්මන් වී ඔබගේ දිව නොසොලවන්න. 17. නිශ්චය වශයෙන්ම (එය) එක් කිරීම හා එය පාරායණය කරවීම අප මත (වූ වගකීමක්)ය. 18. එහෙයින් (ජබ්රීල් මගින්) එය අප පාරායණය කළ විට (ඔබ එම) පාරායණය අනුකරණය කරන්න. 19. පසුව විග්‍රහය ඇත්තේ අප මතය.

20. එසේ වුවද (මිනිසුන්) නිශ්චය වශයෙන්ම ඔබ ඉක්මන් වීමටම වඩා කැමතිය. 21. එහෙයින් එලොව අත් හරින්නෙහුය. 22. එදින ඇතැම් මුහුණු ප්‍රීතියෙන් පිරී තිබෙනු ඇත. 23. තමන්ගේ පරමාධිපතිට යොමු වී තිබෙනු ඇත. 24. එනමුත් එදින තවත් ඇතැම් මුහුණු හැකිලී තිබෙනු ඇත. 25. පිට කොන්ද බිඳිනා විනාශයක් තමාට ඇති වනු ඇත යැයි එයට ස්ථිර වනු ඇත. 26. එසේ නොවේ. (මරණ සමයෙහි ප්‍රාණය) උගුරෙහි හිර වුවහොත් 27. සුව කිරීමට මතුරන්නා කවුරුන්දැයි අසනු ලැබේ. 28. නමුත් නිශ්චය වශයෙන්ම තමාගේ වියෝව එය බව ඔහුට ස්ථිර වන්නේය. 29. තවද කකුලක් අනෙක් කකුල සමග පැටලෙනු ඇත. 30. එදින ඇද ගෙන යාම තිබෙනුයේ ඔබගේ පරමාධිපති වෙතය.

31. නමුත් (මිනිසා) ස්ථිර විශ්වාස කළේ නැත. ඔහු නැමදුවේද නැත. 32. තවද ඔහු (ධර්මය) අසත්‍ය කර මුහුණ හරවා ගත්තේය. 33. පසුව උඩඟු වී සිය නිවැසියන් වෙත ගියේය. 34. විනාශය නුඹටමය. (මිනිසුන්ේ නුඹට) විනාශයයි. 35. නැවතත් නුඹටමය විනාශය. පසුවත් විනාශයයි. 36. කිසිත් නොකර (තමා) අත් හරිනු ලබති යැයි මිනිසා සිතුවාද? 37. වක්කරනු ලබන ශුක්‍ර බිඳුවක් ලෙසින් (විටෙක) ඔහු නොසිටියේද? 38. පසුව ඔහු මස් පිඬුවක් ලෙසින් සිටියේය. පසුව (ඔහු) මවා (රුව) සැකසුවේය. 39. පසුව එයින් පුරුෂ හා ස්ත්‍රී යුගල් ඔහු ඇති කළේය. 40. (මෙසේ කරන) ඔහු මරණයට පත් වූවන්ට ප්‍රාණය දීමට බලසම්පන්නෙක් නොවේද?

76. අද් දන්ර - කාලය (මදිනාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. මිනිසා වෙත කාලයේ හෝරාවක් පැමිණ එවිට .මෙය. යැයි කියන්නට නොහැකි තත්වයක ඔහු නොසිටියේද? 2. මුසු වුනු ශුක්‍ර බිඳුවකින් නිශ්චය වශයෙන්ම මිනිසාව මැව්වේ අපය. ඔහුව පරීක්ෂා කරනු පිණිස ඔහුව අසන්නෙක්වද බලන්නෙක්වද කළෙමු. 3. (පසුව) නිශ්චය වශයෙන්ම අපි ඔහුට මාර්ගය පෙන්වූයෙමු. (මේ පිළිබඳ ඔහු) ස්තූතිවන්තයෙකුව හෝ ගුණමකුවෙකු(ලෙසින් විවිධාකාර)ව සිටින්නේය.

4. පිටුපාත්තන්ට අපි නිශ්චය වශයෙන්ම යදමිද වියදණ්ඩද බුර බුරා නගින ගින්නද සුදානම් කර ඇත්තෙමු. 5. සැදැහැනියන් කුසලානයෙන් පානය කරති. එම පානය කපුරු (සුවද) මිශ්‍රණයකින් යුක්තය.

6. (කාඝුර් යනු) එක් උල්පතකි. එයින් අල්ලාහ්ගේ යහගැත්තන් පානය කරනු ඇත. (ඔවුන්) එය (තමන්ට කැමති තැන්වලට) දහරා ලෙසින් ගලා යන්නට සලස්වා ගනු ඇත. 7. තමන්ගේ බාර ඉටු කළවුන් මොවුන්ය. (තවද) එහි නපුර පැතිරී තිබෙනු ඇති (අවසාන) දිනය (ගැන) ඔවුන් බිය වෙමින් සිටියෝය. 8. තවද ඔහු කෙරේ ඇති ප්‍රේමය නිසා දුගීන්ටද අනාඨයින්ටද සිරකරුවන්ටද ආහාර දෙනු ඇත. 9. (තවද). ඔබට අප ආහාර දෙන්නේ අල්ලාහ්ගේ මුහුණ වෙනුවෙනි. (ඒ මිස මෙය සඳහා) ඔබගෙන් ප්‍රති උපකාරයක් හෝ (නැත්තම් ඔබ අපට) ස්තූති කළ යුතුය හෝ අප අපේක්ෂා කළේ නැත. (යැයිද) 10. අපගේ පරමාධිපතිගෙන් වන මුහුණු හැකිලී යන දිනයක් ගැන අපි නිශ්චය වශයෙන්ම බිය වන්නෙමු. (යැයිද ඔවුන් කියනු ඇත)

11. එ(සේ ඔවුන් බියබැති වූ)හෙයින් අල්ලාහ් එදිනයේ නපුරෙන් ඔවුන් රැක ඔවුන්ට ප්‍රභාමත් මුහුණ හා ප්‍රීතිප්‍රමෝදය ප්‍රදානය කරනු ඇත. 12. තවද ඔවුන් ඉවසීමෙන් සිටි නිසා ස්වර්ගයේ උද්‍යානද පට පිළියද ඔහු කුලිය ලෙසින් ප්‍රදානය කළේය. 13. ඔවුන් එහි ඇති අසුන්වල හාන්සි වී සිටිනු ඇත. (එහි) ඔවුන් සුර්යයා හෝ (දෘඩ) සිසිල නොදකිනු ඇත. 14. තවද එහි සෙවන ඔවුන්ට සමීපවද එහි පළතුරු (ඔවුන් කරා) පහත්වද තිබෙනු ඇත. 15. (බීම පිරුනු) රිදී බඳුන් සහ පළිඟු(වත්) කෝප්ප ඔවුන් වටා කැරකෙමින් යනු ඇත. 16. (එය පළිඟු නොව) රිදියෙන් කරන ලද පළිඟු වැනි පැහැදිලි කුසලාන වේ. ඒවා නිසි ප්‍රමාණයෙන් ඔවුන් නිමවා තිබෙනු ඇත. 17. තවද එහි රසය ඉගුරු වැනි බීමක් ඇති කොප්පයකින් ඔවුන් පොවනු ලබති. 18. සල්සබ්ල් නම් වන උල්පතක්ද එහි ඇත. 19. තවද එ(ම ස්වර්ග)ය වටා සදාකාලික (තුරුණු විය ඇති) ළමුන් (සේවය සඳහා) එනු ඇත. ඔබ ඔවුන්ව දුටුවේ නම් විසිරුනු මුතු යැයිම සිතනු ඇත. 20. තවද ඔබ බැලූවේ නම් භාග්‍යයන් පිරි දැවැත්ත රාජධානියක්ම ඔබ දකිනු ඇත. 21. ඔවුන් මත සුන්ද්‍රස් ඉස්තබ්‍රක් වැනි කොළ වර්ණ පටපිළි තිබෙනු ඇත. තවද ඔවුහු රිදියෙන් කළ වළලු පළඳවනු ලබති. තවද ඔවුන්ගේ පරමාධිපති පිවිතුරු බීමක්ද ඔවුන්ට පොවනු ඇත. 22. නිශ්වය වශයෙන්ම මෙය ඔබට කුලියක් වනු ඇත. ඔබගේ ප්‍රයත්නද පිළිගනු ලැබ ඇත. (යැයි ඔවුන්ව පවසනු ලැබේ)

23. මෙම කුර්ආනය මදින් මද ඔබ මත නිශ්වය වශයෙන්ම පහළ කළේ අපය. 24. එහෙයින් ඔබගේ පරමාධිපතිගේ ආඥාව වෙනුවෙන් ඉවසීමෙන් (බලා) සිටින්න. තවද ඔවුන් අතර වන පාපතරයෙකුට හෝ ගුණමකුවෙකුට ඔබ අවනත නොවන්න. 25. උදය සවස ඔබගේ පරමාධිපතිගේ නාමය සිහිපත් කරන්න.

26. තවද රාත්‍රියෙහි ඔහුට සිරස පහත් කරන්න. තවද රාත්‍රියෙහි දිගු වේලා ඔහුව සුවිශුද්ධ කරන්න. 27. නිශ්චය වශයෙන්ම මොවුහු ඉක්මනින් ගත වී යන්නා මෙ(ලොව දිවි)යටම ප්‍රේම කරති. පසුව බරුති (අවසාන) දිනය තමන්ගේ පිටුපසට දමති. 28. ඔවුන්ව මවා ඔවුන්ගේ ස්වරූපය ස්ථිර කළේ අපය. තවද අපි සිතුවොත් මොවුන් වෙනුවට ඔවුන් වැන්නන්ව මාරු කරන්නෙමු. 29. නිශ්චය වශයෙන්ම මෙය උපදෙසකි. එහෙයින් කවුරුත් කැමති වන්නේද ඔහු සිය පරමාධිපති කරා (යන) මග තෝරා ගනින්නවා. 30. තවද අල්ලාහ් (කිසිවක්) නොසිතා ඔබ නොසිත්තේය. නිශ්චය වශයෙන්ම අල්ලාහ් දන්නාය. ශෝභාන්විතයාය. 31. ඔහු සිතන්නන්ව සිය දයාවෙහි ප්‍රවිශ්ට කරන්නේය. තවද අපරාධ කරුවන්ට වේදනාකාරී හිංසනය ඔහු සුදානම් කර ඇත්තේය.

77. අල් මුර්සලාත් - මුදා හරිනු ලබන දෙය (මක්කාවහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. නොකඩවා මුදා හරිනු ලබන දෙය මත දිවුරා. 2. වේගයෙන් හමන දෙය (මත දිවුරා). 3. පතුරවන දෙය මත දිවුරා. 4. වෙන් කර පෙන්වන්නන් මත දිවුරා. 5. උපදෙස දමන්නන් මත දිවුරා. 6. (එම උපදෙස) සමාව හෝ අනතුරු ඇඟවීම (සහිත වනු ඇත) 7. නිශ්චය වශයෙන්ම ඔබට පොරොන්දු වූ දෙය සිදු වන්නේමය.

8. තවද තාරකා විනාශ කරනු ලබන විට. 9. තවද අහස දෙබෑ කරනු ලබන විට. 10. තවද කඳු (දූවිලි මෙන්) පාකර

යවනු ලබන විට. 11. තවද දූතයන්ට (ඔවුන්ගේ සමූහයන් වෙනුවෙන්) සාක්ෂි කීමට වේලාව නියම කරන විට. 12. මේ සියල්ල පමා කරන ලද්දේ කුමන දිනය සඳහාද? 13. තීන්දු දෙන දිනය සඳහාය. 14. තවද තීන්දු දිනය කුමක්දැයි ඔබට දන්වූයේ කුමක්ද? 15. (අපගේ වැකි) අසත්‍ය කළවුන්ට ඵදින විනාශයයි. 16. පෙර සිටියවුන් (අතර අපරාධ කරුවන්)ව අප විනාශ කොනලමුද? 17. පසුව පෙර සිටියවුන් (අතර අපරාධකරුවන්)ව (විනාශ වූවන්) ඇතුගමනය කරවුයෙමු. 18. අපරාධකරුවන්ට අප කරන්නේ මෙසේය. 19. (අපගේ වැකි) අසත්‍ය කළවුන්ට ඵදින විනාශයයි.

20. අවශේෂ ජල බිඳුවකින් අපි ඔබව නොමැව්වෙමුද? 21. පසුව එය ආරක්‍ෂාකාරී තැනෙක ස්ථිර කළෙමු. 22. නිශ්චිත ප්‍රමාණයක් දක්වා (එසේ කළෙමු) 23. මෙසේ අපි සැකසුවෙමු. සකසන්නන්ගෙන් අපය විශිෂ්ඨයා. 24. (අපගේ වැකි) අසත්‍ය කළවුන්ට ඵදින විනාශයයි 25. පොළොව ඔබව දරා සිටින්නක්ව අපි නොකළෙමුද? 26. ප්‍රාණය ඇත්තන්ටද ප්‍රාණය නැත්තන්ටද (එය රැඳුම්පලකි) 27. තවද එහි උස් කඳු අපි ඇති කළෙමු. ප්‍රණීත ජලයද අපි ඔබට පොවන්නෙමු. 28. (අපගේ වැකි) අසත්‍ය කළවුන්ට ඵදින විනාශයයි

29. කුමක් ඔබ අසත්‍ය කරමින් සිටියේද එය කරා ගමන් කරනු. (යැයි ඔවුන්ට කියනු ලැබේ) 30. ශාඛා තුනක් ඇති සෙවන (වැන්නක්) කරා ගමන් කරනු. (යැයිද ඔවුන්ට කියනු ලැබේ) 31. (නමුත් එය) සෙවන දෙන්නක් නොවේ. (නිරයේ) ගිනිසිළුවෙන් රැක ගන්නක්ද නොවේ. 32. නිශ්චය වශයෙන්ම එමගින් දූවැන්න මාළිගා වැනි ගිනි පුපුරු විසි කරමින් සිටිනු ඇත. 33. නිශ්චය වශයෙන්ම එය (විටෙක) කහ පැහැති ඔටුවන් මෙන් තිබෙනු ඇත. 34. (අපගේ

වැකි) අසත්‍ය කළවුන්ට ඵදින විනාශයයි. 35. මෙය ඔවුන්ට (කිසිවක්) කථා කළ නොහැකි දිනයයි. 36. තවද (ගැලවීම පිණිස) ගුණ වැයීමටද ඔවුන්ට අනුමැතිය දෙනු නොලැබේ. 37. (අපගේ වැකි) අසත්‍ය කළවුන්ට ඵදින විනාශයයි. 38. මෙය තීන්දු දෙන දිනයයි. ඔබ වහා (ඔබට) පෙර සිටියවුන් වච්ඤා කරන (දිනයයි). 39. එහෙයින් (දඬු මේන් ගැලවෙන්නට) ඔබ වෙත කුමන්ත්‍රණ තිබේ නම් (දැන්) කුමන්ත්‍රණ කර බලන්න. 40. (අපගේ වැකි) අසත්‍ය කළවුන්ට ඵදින විනාශයයි

41. නිශ්චය වශයෙන්ම බියබැතියන් සෙවනෙහි හා දිය උල්පත්වල සිටිනු ඇත. 42. තවද ඔවුන් ප්‍රිය කරන පළතුරුද තිබෙනු ඇත. 43. ඔබ කරමින් සිටි (යහ) ක්‍රියා හේතුවෙන් අපහසුවෙන් තොරව ඕනෑ තරම් අනුභව කරන්න. තවද පාතය කරන්න (යැයි ඔවුන්ට කියනු ලැබේ) 44. නිශ්චය වශයෙන්ම යහ ක්‍රියා කරන්නන්ට අප කුලී දෙන්නේ මෙසේය. 45. (අපගේ වැකි) අසත්‍ය කළවුන්ට ඵදින විනාශයයි. 46. (අපරාධකරුවන් ලොව) තවත් මද (කාලය)ක් ඔබ කමින්ද බොමින්ද සැප විඳිමින්ද සිටින්න (එනමුත්) නිශ්චය වශයෙන්ම ඔබ අපරාධකරුවන්මය. 47. (අපගේ වැකි) අසත්‍ය කළවුන්ට ඵදින විනාශයයි 48. ඔබ දෙකට නැවී නමදින්න. යැයි ඔවුන්ට කියනු ලැබුවහොත් ඔවුහු දෙකට නැවී නොනමදිති 49. (අපගේ වැකි) අසත්‍ය කළවුන්ට ඵදින විනාශයයි. 50. එහෙයින් මෙයට පසුව කුමක් ගැන නම් ඔවුන් විශ්වාස කරනු ඇතිද?

78. අන් නම: - දැවැන්ත පුවත (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. ඔවුන් එකිනෙකා සමග තර්ක කරමින් සිටින්නේ කුමක් ගැනද? 2. විශිෂ්ඨ එම පුවත පිළිබඳවය. 3. කුමක් ගැන ඔවුන් පටහැනි වන්නෝද එය පිළිබඳවය. 4. එසේ නොවේ. ඔවුන් ඉක්මනින්ම දූන ගනු ඇත. 5. නැවතත්. ඔවුන් ඉක්මනින්ම දූන ගනු ඇත. 6. මෙම පොළොව අපි පලසක් මෙන් නොකළෙමුද? 7. තවද කඳු එහි කුඤ්ඤ(කාදැති) ලෙසින් නොකළෙමුද? 8. තවද ඔබව යුගල් වශයෙන් මැව්වෙමු. 9. තවද ඔබගේ නින්ද විවේකය ගෙන දෙන්නක් කළෙමු. 10. තවද රාත්‍රිය ඔබට වස්ත්‍රයක් කළෙමු. 11. තවද දහවල ඔබගේ ජීවන (මාර්ග)ය කළෙමු. 12. ඔබට ඉහලින් ශක්තිමත් අහස් හතක් ඇති කළෙමු. 13. (සූර්යයා නම්) ආලෝකය දෙන පහන පිහිටුවෙමු. 14. තවද වැනිවළාවලින් වසිනා වර්ෂාව පහළ කළෙමු. 15. එමගින් ධාන්‍ය සහ පලා (පොළොවෙන්) පිට කරනු පිණිස (එසේ කළෙමු) 16. රමණීය උද්‍යානද (ඇති කරනු පිණිස එසේ කළෙමු) 17. නිශ්චය වශයෙන්ම තීන්දු දිනය හෝරාව නිශ්චය කරනු ලැබුවක්වම තිබේ.

18. සූර (නම් නළාව) පිඹින එදිනයෙහි ඔබ සමූහ වශයෙන් එනු ඇත. 19. තවද අහස විවර කරනු ලදුව පිවිසුම් ද්වාර කිහිපයක් (එහි) ඇති වනු ඇත. 20. කඳු මුලිනුපුටනු ලදුව මිරිඟුවක් (මෙන්) වනු ඇත. 21. නිශ්චය වශයෙන්ම නිරය බලා සිටියි. 22. සීමාව ඉක්මවුවන්ට රැඳුම්පලක් ලෙසින් (එය තිබෙනු ඇත) 23. එහි ඔවුන් යුග ගණනාවක් රැඳී සිටින තත්වයෙහි. 24. එහි ඔවුහු සිසිල හෝ පානය (කිරීමේ සැපත) හෝ නොවිඳිති.

25. උණු ජලය සහ සැරව හැර (අන් කිසිවක් ඔවුන්ට නොලැබෙනු ඇත) 26. (පාපතරයන්ට) සුදුසු කුලිය එයයි. 27. නිශ්චය වශයෙන්ම ඔවුහු ප්‍රශ්න ඇසීම ගැන විශ්වාස නොකර සිටියහ. 28. තවද අපගේ වැකි අසත්‍යය යැයි කියමින් ඒවා අසත්‍ය කරමින් සිටියෝය. 29. සෑම දෙයක්ම අපි සටහන් පොතේ සටහන් කරමින් සිටියෙමු. 30. එහෙයින් (දූන්) රස විඳින්න. වේදනාව හැර අන් කිසිවක් අප ඔබට වැඩි කරන්නේ නැත (යැයි ඔවුන්ට කියනු ලැබේ)

31. නිශ්චය වශයෙන්ම බියබැතියන්ට ජයග්‍රහණයක් ඇත. 32. උයන් සහ මිදි (ඔවුන් සඳහා ඇත) 33. සම වයසැති කන්‍යාවියන්ද 34. බීම පිරුනු කුසලානද (ඔවුන් සඳහා ඇත) 35. එහි ඔවුන් අනවශ්‍ය දෙය හෝ අසත්‍ය කිරීම නොඅසනු ඇත. 36. (මෙය) ඔබගේ පරමාධිපතිගෙන් වන ගණන් බලනු ලැබූ දායාදයකි. 37. අහස හා පොළොවටද ඒ දෙක අතර ඇති දෙයටද පරමාධිපති (ඔහුය). දයාබරයා. ඔහු සමග කථා කරන්නට කිසිවෙකු බලය නොලබති. 38. ආත්මය (නම් වන ප්‍රධාන සුරදූතයා ජබර්ල)ද සුරදූතයන්ද පෙළගැසී සිටින (එම) දිනයෙහි දයාබරයා කවුරුන්හට අනුමැතිය දෙන්නේද ඔවුන් හැර අන් කිසිවෙකු කථා නොකරනු ඇත. එවැන්නන්ද යුක්තියම කථා කරනු ඇත. 39. එම දිනය සත්‍යයකි. එහෙයින් කවුරුන් කැමති වන්නේද ඔහු සිය පරමාධිපති වෙත රැඳුම් පළ සකසා ගනිත්වා. 40. නිශ්චය වශයෙන්ම සමීප වෙමින් තිබෙන හිංසනය ගැන අප ඔබට අනතුරු අඟවන්නෙමු. මිනිසා තම දෑතින් පෙරටු කළ දෙය එදින ඔහු දූකගනු ඇත. තවද පිටුපාන්නන් .අහෝ විනාශයයි මා පස් බවට පත් වන්ට තිබුනි නොවේද?. යි (එදින) කියනු ඇත.

79. අන් නා'සිආන් (උදුරන්නන්) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

- 1.(පාපතරයන්ගේප්‍රාණය)දැඩිලෙසින්උදුරන්නන්(වනසුරදූතයන්) මතදිවුරා.
- 2.(බියබැතියන්ගේප්‍රාණය)සෙමින්ගලවන්නන්මතදිවුරා.
3. වේගයෙන් පිහිනා යන්නන් මත දිවුරා.
4. ඉදිරියෙන් යන්නන් මත දිවුරා.
5. සෑම කටයුත්තක්ම නියාමනය කරන්නන් මත දිවුරා.
6. පොළොව කම්පා වී ගැස්සෙන එදිනයෙහි.
7. එය සමග (තවත් කම්පන) එනු ඇත.
8. එදින හදවත් තැති ගෙන තිබෙනු ඇත.
9. ඔවුන්ගේ දසුන් බිය නිසා පහත් වී තිබෙනු ඇත.
10. අපි. නිශ්චය වශයෙන්ම සොහොන් වලින් නැගිටවනු ලබන්නෙමුද?.
- යැයි (ඔවුන් සරදමින්) අසන්නෝය.
11. දිරා ගිය ඇට බවට අප පත් වූ පසුවත්ද. (අපව නැගිටවනු ලබන්නේ?)
12. එසේ නම් එය ඉතා පාඩු ඇති වන නැගිටවීමකි. යැයි ඔවුහු කියති.
13. එසේ (මොවුන් කියන) නමුත් එය නිශ්චය වශයෙන්ම එකම එක බිහිසුණු හඬක් පමණි.
14. එවිට ඔවුන් (නැවත සොහොනින් නැගිට) එක් පිරියක එක් රැස් වනු ඇත.
15. (මුහම්මද්) ඔබට මූසාගේ පුවත පැමිණියේද?
16. තුවා. නම් පූජනීය කන්ද පාමුල ඔහුගේ පරමාධිපති ඔහුව අමතා
17. ඔබ ගිරිඅවුන් වෙත යන්න. ඔහු නිශ්චය වශයෙන්ම සීමාව ඉක්මවා ඇත.
18. තවද (ඔහුගෙන්. පාපයෙන් මිදී) පවිත්‍ර විය යුතුය යැයි (කැමැත්තක්) නුඹට තිබේද?. යි අසන්න.
19. එසේ නම් නුඹ සිතේ බිය ඇත්තෙකු වනු පිණිස පරමාධිපති වෙතට වන මාර්ගය මම නුඹට පෙන්වමි. (යැයිද පවසන්න)
20. එහෙයින් මූසා ඔහුට දවැන්න සාධකයක් පෙන්වූයේය.
21. නමුත් ඔහු එය අසත්‍ය කර පිටුපැවේය.
22. පසුව ඔහු

හැරී (කුමන්ත්‍රණ කරන්නට) වැයම් කළේය. 23. තවද (ඔහු සිය සමූහයා) එක් රැස් කර ප්‍රකාශයක් කළේය. 24. ඔබගේ විශිෂ්ඨ දෙවියා මම වෙමි. යැයි ඔහු කීවේය. 25. මෙලොව හා එලොව වෙනුවෙන් වන දඬුවම් ලෙසින් අල්ලාත් ඔහුව ග්‍රහණය කර ගත්තේය. 26. නිශ්චය වශයෙන්ම බිය වන්නන්ට මෙහි පාඩමක් ඇත.

27. (මිනිසුනි) අසිරු (වන්නේ) ඔබව මැවීමද නැත්නම් අහස(මැවීම)ද? එය මැවූවේ ඔහුය. 28. එහි පියස්ස ඔහු ඔසවා එය පිළිසකර කළේය. 29. රාත්‍රිය අදුරු කර දහවලෙහි ආලෝකය පිට කළේ ඔහුය. 30. එයින් පසුව පොළොව (අහසින්) වෙන් කළේ ඔහුය. 31. එහි සිට එහි ජලයද එය මත වන තණ බිම්ද ඔහු පිට කළේය. 32. එහි කඳු සිටෙව්වේ ඔහුය. 33. ඔබට සහ ඔබගේ සිවුපාවුන්ට ප්‍රයෝජන වනු පිණිස ඔහු මෙසේ කළේය.

34. එහෙයින් (නින්දා දිනය නම් වන) ඉමහත් කලබලය පැමිණියහොත් 35. එදින මිනිසා තමා වැයම් කළ සියල්ල මෙනෙහි කරනු ඇත. 36. එවිට බලන්නන්ට (පෙනෙන ලෙසින්) නිරය අනාවරණය කරනු ලැබේ. 37. එහෙයින් කවුරුත් සීමාව ඉක්මවූයේද 38. (තවද) කවුරුත් මෙලොව ජීවිතය පමණක් තෝරා ගත්තේද? 39. ඔහුට නිශ්චය වශයෙන්ම නිරයයි රැඳුම්පළ වනු ඇත්තේ. 40. (එමෙන්ම) කවුරුත් තම පරමාධිපති ඉදිරියේ සිටීම ගැන බිය වී සිත ආශාවන්වලින් දුරු කර ගත්තේද 41. ඔහුට නිශ්චය වශයෙන්ම ස්වර්ගයයි රැඳුම්පළ වනු ඇත්තේ. 42. (මුහම්මද්! නින්දා දිනයේ) හෝරාව ගැන - එය ඇති වන්නේ කවදාදැයි ඔවුහු ඔබගෙන් අසන්නෝය. 43. එය ගැන ඔබ(ට) සදහන් කරන්නට ඇත්තේ කුමක්ද? 44. එහි තීරණය (නිබන්දනයේ) ඔබගේ පරමාධිපති වෙතය. 45. ඔබ නිශ්චය වශයෙන්ම එයට බියවන්නන්ට අනතුරු අගවන්නෙක් පමණකි.

46. නිශ්චය වශයෙන්ම එය ඔවුන් දකින දිනයෙහි සැන්දෑවෙහි හෝ උදෑසන මද වේලාවක් මිස (මෙලොව) රැඳී සිටියේ නැත යැයිම ඔවුන්ට සිතෙනු ඇත.

80. අබස - නුරුස්සන්නන් (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. ඔහු මුහුණ ඇඹුල් කර ගත්තේය. (තවද එය) හරවා ගත්තේය. 2. ඔහුවෙත එම අන්ධ තැනැත්තා පැමිණී විට (ඔහු එසේ කළේය)
3. (මුහම්මද් ඔබ වෙත පැමිණී එම) තැනැත්තා සුපවිත්‍ර වනු ඇත යැයි ඔබ දන්නේද? 4. නැතහොත් ඔහු (ඔබගේ දෙසුම) සිහි කර ගැනීම මගින් (එම) දෙසුම ඔහුට ප්‍රයෝජනවත් වන්නට තිබුණි. 5. (එසේ තිබෙන විට දෙසුමෙහි) අවශ්‍ය තාවය කවුරුත් නොසලකන්නේද 6. ඔහු වෙත ඔබ යොමු වී සිටින්නෙහිය.
7. තවද ඔහු (ඉස්ලාමය පිළිනොගෙන) සුපවිත්‍ර නොවුවහොත් එය (පිළිබඳ වගකීම) ඔබ මත නොවේ. 8. එනමුත් කවුරුත් ඔබ කරා (ඕනෑකමින්) යුහුසුලුව පැමිණියේද 9. (තවද කවුරුත්) අල්ලාහ්ට බිය වන්නෙකුව (පැමිණියේද) 10. ඔහු විෂයයෙහි ඔබ අනවධානයෙන් සිටින්නෙහිය. 11. එසේ නොවේ. මන්ද යත් මෙ(ම කුර්ආනය) උපදෙසකි. 12. එහෙයින් කවුරුත් කැමති වන්නේද ඔහු එය සිහිපත් කරන්නේය. 13. (එය) ගෞරවනීය පිටුවල ඇත්තේය. 14. (තවද එය) උසස් වූ පවිත්‍රවූ (පිටුවල ඇත්තේය) 15. (ගෞරවනීය වූ) ලියන්නන්ගේ දැන්වලින් (එය ලියන ලදී) 16. (ඔවුහු) ගෞරවනීය උතුමන් වෙති. 17. (එනමුත් මිනිසා) කෙතරම් (සත්‍යයට) පිටුපාන්නෙක්ව සිටින්නේද?

(ඔහුට ශාපය අත්වේවා!) 18. කුමකින් (අල්ලාහ්) ඔහුව මැව්වේද (යන කරුණ ඔහු අමතක කර ඇත) 19. ශුක්‍රයෙන් ඔහුව (අල්ලාහ්) මැව්වේය. පසුව ඔහුව (නිසියාකාරව) සැකසුවේය. 20. පසුව ඔහු වෙනුවෙන් (ජීවන) මාර්ගය පහසු කළේය. 21. පසුව ඔහු මරණයට පත් කර සොහොන් ගත කළේය. 22. පසුව ඔහු කැමති විට ඔහු (ට ප්‍රාණය දී) නැගිටවන්නේය. 23. (කරුණු මෙසේ තිබෙන විට අල්ලාහ්) කුමක් අණ කළේද එය ඔහු ඉටු නොකරන්නේය. 24. තවද මිනිසා තම ආහාරය දෙස විමසිල්ලෙන් බලන්නවා. 25. නිශ්චය වශයෙන්ම වර්ෂාව පහළ කරන්නේ අපය. 26. පසුව දෙබෑ කිරීමක් ලෙස පොළොව දෙබෑ කර 27. පසුව එහි සිට බීජය රෝපණය කරන්නෙමු. 28. මිදි හා පලාද 29. ඔලිව් හා ඉදිද 30. විශාල (වෘක්ෂලතාවන්ගෙන් පිරි) වතුද 31. පළතුරු හා පලා වර්ගද 32. (ආදිය) ඔබට හා ඔබගේ සිවුපාවුන්ට ප්‍රයෝජනවත් වනු පිණිස(අප ඇති කර දෙන්නෙමු)

33. එහෙයින් (අවසාන දිනයෙහි) සවන් බිහිරි කරවන ඉමහත් ශබ්දය පැමිණෙන විට. 34. එදින මිනිසා (ක්‍රස්ත වී) තම සහෝදරයා වෙතින් පලා යනු ඇත. 35. (තවද) සිය මව වෙතින්ද පියා වෙතින්ද 36. තම බිරිඳ වෙතින්ද තම දරුවන් වෙතින්ද (ඔහු පලා යනු ඇත) 37. එදින සෑම මිනිසෙකුටම ඔහුගේ තත්වයම (අවධානය යොමු කරන්නට) ප්‍රමාණවත් වනු ඇත. 38. එදින ඇතැම් මුහුණු බැබලෙමින් තිබෙනු ඇත. 39. (එම මුහුණ) සිනාසෙමින් ප්‍රීතමත්ව තිබෙනු ඇත. 40. එනමුත් එදින තවත් (ඇතැම්) මුහුණු ඒ මත දූවිලි තැවරී තිබෙනු ඇත. 41. ඒවායෙහි අඳුර වැසී තිබෙනු ඇත. 42. පිටුපාත්තන් දුෂ්ටයන් ඔවුන්ය.

81. අත් තක්වීර් (එහිම) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. සූර්යයා හකුළන විට 2. තරු ගිළිහී වැටෙන විට 3. කඳු මුලිනුපුටා දමනු ලබන විට 4. ගැබ් ගත් ඔටුවන් (කීසිවෙකු අවධානය යොමු නොකර) අත් හරිනු ලබන විට 5. වන සතුන් එක් රැස් කරනු ලබන විට 6. සාගර ගිනිබත් කරනු ලබන විට 7. ආත්ම එක් කරනු ලබන විට 8. පණ පිටින් වළලනු ලැබූ ගැහැණු(දරුව)න් විමසනු ලබන විට. 9. එ(ම ආත්ම)ය මරණ ලද්දේ කුමන වදරක් සඳහාද? 10. සටහන් පොත් දිග හරිනු ලබන විට. 11. අහස ඉවත් කරනු ලබන විට. 12. නිරය බුර බුරා දල්වන්නට සලස්වනු ලබන විට. 13. ස්වර්ගය සමීපව ගෙනෙනු ලබන විට. 14. සෑම ආත්මයක්ම එය රැගෙන ආ දෙය ගැන දැන ගනු ඇත.

15. එහෙයින් පසුපසට ඇත් වී යන දේ මත දිවුරා.
16. අත්සංගත වන තාරකා මත දිවුරා. 17. පසුබට වෙමින් තිබෙන රාත්‍රිය මත දිවුරා. 18. හුස්ම ගනිමින් උදා වෙන අළුයම මත දිවුරා. 19. නිශ්චය වශයෙන්ම මෙ(ම කුර්ආන)ය ඉතා ගෞරවනීය දූතයෙකු (වන ජබ්රීල්)ගේ වැකි වේ. 20. (ඔහු) ඉතා බලවතෙකි. අර්ෂ් හිමියා වෙත උසස් තනතුරු ඇත්තෙකි.
21. (සුරදූතයන්ගේ) ප්‍රධානියා. තවද විශ්වාසවන්තයෙකි.
22. තවද ඔබගේ මිතුරා උන්මන්තකයෙකු නොවේ. 23. ඔහු නිශ්චය වශයෙන්ම ඔහුව පැහැදිලි ක්ෂිතිජයේ දුටුවේය. 24. තවද වසන් වූ පුවත් දැන්වීමෙහි ඔහු මසුරුකම් ඇත්තෙක් නොවේ.
25. තවද මෙය පළවා හරිනු ලැබූ ෂයිතානුන්ගේ වැකි නොවේ.
26. එහෙයින් ඔබ (සෘජු මාර්ගය හැර) යන්නෙහුද? 27. මෙය

ලෝ වැසියන්ට සිහිපත් කිරීමකි. 28. (මෙය) ඔබගෙන් කවුරුන් සෘජු මග පතන්නේද ඔහුට(ය). 29. එසේවුවද විශ්වයට අධිපති වන පරමාධිපති සිතුවොත් හැර ඔබ නොසිතන්නෙහුය.

82. අල් ඉන්ෆිතාර් (පිපිරී යාම) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අහස දෙබෑ වන විට. 2. තරු ගිලිහෙන විට. 3. සාගර ගිනියම් කරනු ලබන විට. 4. සොහොන් විවර කරනු ලබන විට. 5. සෑම ආත්මයක්ම එය පෙරටු කළ දෙය හා අත් හැර පැමිණී දෙය ගැන දැන ගනු ඇත. 6. මිනිසා ගෞරවනීය නුඹගේ පරමාධිපතිට පිටුපාත්තට නුඹව මූලා කළේ කුමක්ද? 7. නුඹව මවා නිසි ලෙසින් (ස්වරූපය) සැකසුවේ ඔහුය. 8. ඔහු කැමති ස්වරූපයෙන් (නුඹගේ අවයව) සවි කළේය. 9. (තත්වය මෙසේ තිබෙන අතරම) ඔබ (අවසාන) දිනය අසත්‍ය කරන්නෙහුය. 10. නිශ්චය වශයෙන්ම ඔබ මත ආරක්‍ෂකයන්ව නියම කර ඇත. 11. ඔවුන් (සුරදුකයන්) ගෞරවාන්විත සටහන් තබන්නන් වෙති. 12. ඔබ කරන දෙය ඔවුහු දනිති. 13. නිශ්චය වශයෙන්ම සිල්වතුන් නර්මි (නම් ස්වර්ගයෙහි) සිටිනු ඇත. 14. තවද නිශ්චය වශයෙන්ම දුෂ්ටයන් නිරයේ සිටිනු ඇත. 15. අවසාන තීන්දු දිනයෙහි ඔවුන් එයට ඇතුල් වනු ඇත. 16. තවද ඔවුහු එහි සිට තුරන් නොවෙති. 17. අවසාන තීන්දු දිනය කුමක්දැයි ඔබට දන්නේ කුමක්ද? 18. නැවතත් අවසාන තීන්දු දිනය කුමක්දැයි ඔබට දන්නේ කුමක්ද? 19. එදින කෙනෙකුට තවත් කෙනෙකු සඳහා කිසිවක් කරන්නට හැකි වන්නේ නැත. (එදින) සියලු බලය හිමි අල්ලාහ්ටය.

83. අල් මුතල්ගිරින් (බර කිරීමෙහි හා මැණීමෙහි වංචා කිරීම) (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. බර කිරීමෙහි සහ මිණීමෙහි වංචා කරන්නන්ට විනාශයයි.
2. ඔවුහු මිනිසුන්ගෙන් කිරා ගන්නා විට පූර්ණ ලෙසින් කිරා ගන්නෝය. 3. එනමුත් ඔවුහු (අන් අයට) මැන හෝ කිරා දෙන විට අඩු කරති. 4. මොවුහු (ප්‍රශ්න කිරීම සඳහා නැවත) නැගිටවනු ලබන බව නොසිතුවෝද? 5. විශිෂ්ඨ දිනයක් සඳහා. 6. (එය) විශ්වයේ පරමාධිපති ඉදිරියේ මිනිසුන් සිට ගන්නා දිනයයි.
7. එහෙයින් නිශ්චය වශයෙන්ම දුෂ්ටයන්ගේ සටහන් පොත සිප්පින්නි ඇත. 8. සිප්පින්නි යනු කුමක්දැයි ඔබට දැන්වූයේ කුමක්ද? 9. එය(ක්‍රියාවන්) ලියන ලද පුස්තකයකි. 10. අසත්‍ය කරන්නන්ට එදින විනාශයයි. 11. ඔවුහු අවසාන තීන්දු දිනය අසත්‍ය කරති.
12. සීමාව ඉක්මවන පාපතරයන් හැර අන් කිසිවෙක් එය අසත්‍ය නොකරති. 13. අපගේ වැකි ඔහුට පාරායණය කර පෙන්වනු ලැබුවහොත් .මෙය පැරැණිතන්ගේ මිත්‍යා කථාය. යැයි ඔහු පවසන්නේය. 14. (කරුණු) එසේ නොවේ. ඔවුන් උපයමින් සිටි දෙය ඔවුන්ගේ හදවත්වල මලකඩ මෙන් බැඳී ඇත. 15. (විශිෂ්ඨ වූ) එදිනයෙහි ඔවුහු ඔවුන්ගේ පරමාධිපති වෙතින් තීරයක් දමනු ලබති. 16. පසුව ඔවුහු තීරයට ඇතුල් වෙති. 17. කුමක් ඔබ අසත්‍ය කරමින් සිටියේද එය මෙයයි. යැයි ඔවුන්ට පවසනු ලැබේ.

18. නිශ්චය වශයෙන්ම සිල්වතුන්ගේ සටහන් පොත ඉල්ලියින්නි තිබෙනු ඇත. 19. ඉල්ලියියුන් යනු කුමක්දැයි ඔබට දැන්වූයේ කුමක්ද? 20. (එය) ක්‍රියාවන් සටහන් කරනු ලබන

පුස්තකයකි. 21. (අල්ලාන්ට) සමීපතර (සුරදුක)යන් එය බලනු ඇත. 22. නිශ්චය වශයෙන්ම සිල්වතුන් නර්මී (නම් ස්වර්ග යෙ)හි සිටිනු ඇත. 23. අසුන්වල වාඩි වී (අවට දසුන්) බලනු ඇත. 24. ඔවුන්ගේ මුහුණුවලින්ම භාග්‍යයේ පූෂ්ටිය ඔබ දැන ගනු ඇත. 25. මුද්‍රා තැබූ පැහැදිලි මිදි යුෂ ඔවුන්ට දෙනු ලැබේ. 26. එහි මුද්‍රාව කස්තුරිය. එහෙයින් (සැපතට) උනන්දු වන්නන් (එවන් සදාකාලික සැපතකටම) උනන්දු වෙත්වා. 27. තවද එහි මිශ්‍රනය තස්නීම් වෙතිනි. 28. එය උල්පතකි. (අල්ලාන්ගේ) සමීපතරයෝ එයින් පානය කරති. 29. නිශ්චය වශයෙන්ම පාපතරයෝ (ලොව) විශ්වාස කළවුන් දෙස බලා (සරදමින්) සිනාසෙමින් සිටියෝය. 30. තවද ඔවුන් අසලට පැමිණි විට (පාපතරයන්) එකිනෙකාට ඇස්වලින් සංඥා කර ගනිති. 31. තවද ඔවුහු තම නිවැසියන් වෙත ගිය විටද (තමා කළ දෙය ගැන) ප්‍රීතියෙන්ම යන්නෝය. 32. තවද ඔවුහු (විශ්වාසිතයන්) දුටු විට නිශ්චය වශයෙන්ම .මග වරදවා ගත්තවුන් මොවුන්ය. යැයි කීවෝය. 33. (විශ්වාසිකයන්ගේ) ආරක්‍ෂකයන් ලෙසින් මොවුන්ව තබනු ලැබුවේ නැත. 34. එනමුත් (අවසාන තීන්දු) දිනයෙහි පිටුපාන්නන් දෙස බලා විශ්වාසිතයන් සිනාසෙනු ඇත. 35. අසුන්වල වාඩි වී (පාපතරයන්ගේ ගැහැට) බලනු ඇත. 36. පිටුපාන්නන්ට ඔවුන් කරමින් සිටි දෙයට සුදුසු කුලිය දෙන ලද්දේද?. (යැයිද අසනු ඇත)

84. අල් ඉන්ෂිකාක් (දෙකඩවීම) (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අහස දෙබෑ වන විට. 2. (එලෙසින්) තමාට අනිවාර්ය කර ඇති පරිදි එය තම පරමාධිපතිට අවනත වන විට 3. එමෙන්ම පොළොව දිග හරිනු ලබන විට. 4. එය තමා තුළ ඇති දෙය පිට කර හිස් වන විට. 5. (එලෙසින්) තමාට අනිවාර්ය කර ඇති පරිදි එය තම පරමාධිපතිට අවනත වන විට. 6. මිනිසා නිශ්චය වශයෙන්ම නුඹ නුඹගේ පරමාධිපති හමු වනතෙක් වෙහෙසෙන්නෙහිය. පසුව ඔහුව හමු වන්නෙක් සිටින්නෙහිය.
7. එහෙයින් කවුරුන්ගේ සටහන් පොත ඔහුගේ දකුණතට දෙනු ලබන්නේද 8. ඔහු පහසු ප්‍රශ්න කිරීමක් ලෙසින් ප්‍රශ්න කරනු ලබනු ඇත. 9. තවද සිය පවුලේ අයවච්ඡන් වෙත ඔහු ප්‍රීතියෙන් හැරෙනු ඇත. 10. නමුත් කවුරුන්ගේ සටහන් පොත ඔහුගේ පිටු පසින් දෙනු ලබන්නේද 11. ඔහු (කෑ ගසා) විනාශයම කැඳවනු ඇත. 12. (පසුව) ඔහු නිරයට ඇතුළු වනු ඇත.
13. නිශ්චය වශයෙන්ම ඔහු (මෙලොව) සිය පවුලේ අයවච්ඡන් සමග ප්‍රීතියෙන් සිටියේය. 14. නිශ්චය වශයෙන්ම තමා (සිය මැවිලිකරු කරා) එන්නේම නැත යැයි සිතා සිටියේය.
15. (නමුත්) එසේ නොවේ. නිශ්චය වශයෙන්ම ඔහුගේ පරමාධිපති ඔහු දෙස බලන්නෙකුවම සිටියේය. 16. තවද සන්ධ්‍යා අහස මත දිවුරමි. 17. තවද රාත්‍රිය මතද එය එක් කරන දේ මතද (දිවුරමි)
18. පූර්ණ වන්දයා මතද (දිවුරමි) 19. ඔබ එක් තත්වයක සිට තවත් තත්වයකට නිශ්චය වශයෙන්ම නගිනු ඇත. 20. එහෙයින් ඔවුන්ට කුමක්(වී)ද? ඔවුන් විශ්වාස නොකරන්නේ? 21. තවද ඔවුන්ට කුර්ආනය පාරායණය කර පෙන්වුවහොත් ඔවුහු සිරස

පහත් නොකරති. 22. තවද (එම) පිටුපාත්තෝ එය අසත්‍ය කරති. 23. එනමුත් අල්ලාහ් ඔවුන් වසන් කරමින් සිටී දෙය දන්නේය. 24. (මුහම්මද්!) වේදනාකාරී හිංසාව මගින් ඔවුන්ට සුභාරංචි කියන්න. 25. කවුරුත් විශ්වාස කර යහකියා කරන්නෝද ඔවුන් හැර. ඔවුන්ට නිමක් නොමැති කුලිය ඇත.

85. අල් බුරෂ් (ග්‍රහලෝක) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. ග්‍රහ සහිත අහස මත දිවුරා. 2. තවද පොරොන්දු වන ලද (අවසාන) දිනය මත දිවුරා. 3. තවද සාක්ෂි මතද සාක්ෂි කියනු ලබන දෙය මත දිවුරා. 4. අගල්කරුවෝ ශාප කරන ලද්දෝය. 5. දර සපයන ලද මහත් ගින්න (සහිත අගල) 6. ඔවුන් එයට යොමුවී වාඩි වී සිටී විට. 7. විශ්වාසිතයන්ට ඔවුන් කළ දෙයට ඔවුහුම සාක්ෂි වූවෝය. 8. අභිබවන්නාද ප්‍රශංසා හිමියාද වන අල්ලාහ්ව විශ්වාස කළෝය යන්න හැර අන් කිසිවක් නිසා ඔවුන් (එසේ) පලිගනු නොලැබූහ. 9. අහස් හා පොළොවේ පාලනය හිමි ඔහුටමය. තවද අල්ලාහ් සියළුම දෙයට සාක්ෂියක් වන්නේය. 10. නිශ්චය වශයෙන්ම කවුරුත් විශ්වාස කළ පුරුෂයන්ටද විශ්වාස කළ ස්ත්‍රීන්ටද හිරිහැර කර එයින් පසු පසුතැවිලි නොවූවෝද ඔවුන්ට නිරයේ හිංසනය ඇත. තවද පුළුස්සා දමන හිංසනයද ඔවුන්ට ඇත. 11. එනමුත් කවුරුත් විශ්වාස කර යහකියා කළේද ඔවුන්ට ස්වර්ග උද්‍යාන ඇත. ඒවාට පහළින් ගංගා ගලා යමින් තිබෙනු ඇත. එයයි ඉමහත් ජයග්‍රහණය. 12. (එමෙන්ම මුහම්මද්) ඔබගේ පරමාධිපතීගේ ග්‍රහණය ඉතා

දැඩිය. 13. නිශ්චය වශයෙන්ම ආරම්භයෙහි මැවුවේ ඔහුය. තවද (මරණීන් පසු) ඔහු ආපසු ගෙනෙන්නේය. 14. තවද ඔහු සමාකරන්නාය සානුකම්පිතයාය. 15. උත්කාෂ්ඨ අර්ෂයේ හිමියා. 16. ඔහු තමා සිතන්නක් කරන්නේය. 17. (මුහම්මද්) එම සේනාවල පුවත ඔබ වෙත පැමිණියේද? 18. ෆිර්අවුන් සහ සමුද්ගේ (සේනා) 19. එසේ වුවද පිටුපාන්නෝ අසත්‍ය කිරීමෙහිම නිරතව සිටිති. 20. එනමුත් අල්ලාන් ඔවුන්ව පිටුපසින් සිසාරා වටාලන්නේය. 21. මෙය උත්කාෂ්ඨ වූ කුර්ආනයයි. 22. එය ආරක්‍ෂා කරන ලද පුවරුවේ ඇත.

86. අත් තාරික් (උදා තරුව) (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අහස මත දිවුරා උදා තරුව මත දිවුරා. 2. උදා තරුව කුමක්දැයි ඔබට දන්වූයේ කුමක්ද? 3. එය බැබලෙන එක් තරුවකි. 4. සෑම කෙනෙකුටම ආරක්‍ෂකයෙක් නොමැතිව නොවේ. 5. මිනිසා (තමා) කුමකින් මවන ලද්දේ දැයි බලන්න. 6. විදිමින් පිටවන ජලයෙන් (ඔහු) මවනු ලැබීය. 7. කොඳු ඇටය හා ඉල ඇටය මැදින් එය පිට වන්නේය. 8. (එසේ කළ) ඔහු (මැරුණු පසු මිනිසා) නැවත ගෙන ඒමට හැකියාව ඇත්තාය. 9. රහස් සියල්ල අනාවරණය කරනු ලබන එදිනයෙහි. 10. මිනිසාට කිසිදු බලයක් තිබෙන්නේ නැත. (ඔහුට) පිහිට වන්නෙකුද නැත. 11. වසිනා වැස්ස සහිත අහස මත දිවුරා. 12. දෙබෑ වන පොළොව මත දිවුරා. 13. නිශ්චය වශයෙන්ම මෙය ස්ථිර වැකියකි. 14. තවද මෙය නිෂ්ඵල (වැකි) නොවේ.

- 15. නිශ්චය වශයෙන්ම ඔවුහු (ඔබට එරෙහිව) කුමන්ත්‍රණ කරති.
- 16. මමද කුමන්ත්‍රණ කරමි. 17. එහෙයින් පිටුපාන්තනට ඔබ කල් දෙන්න. මද වශයෙන් කල් දෙන්න.

87. අල් අලා (අති ශ්‍රේෂ්ඨයා) (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

- 1. (මුහම්මද්) අති ශ්‍රේෂ්ඨයා වන ඔබගේ පරමාධිපතිගේ නාමය සුවිශුද්ධ කරන්න. 2. සියල්ල මවා සැකසුවේ ඔහුය. 3. තවද (ඔහු සියල්ල) නිසි පරිදි නිශ්චය කර සෘජු මග පෙන්වූයේය.
- 4. තවද (සිවුපාවුන්ට) තෘණබිම් (පොළොවෙන්) පිට කළේය.
- 5. පසුව එය වියලි සුන්බුන් බවට පත් කළේය. 6. (මුහම්මද්) අපි ඔබට පාරායණය උගන්වන්නෙමු. එහෙයින් ඔබ එය අමතක නොකරනු ඇත. 7. අල්ලාන් සිතන දෙය හැර. නිශ්චය වශයෙන්ම හෙළි කරන ලද දෙයද වසන් කර ඇති දෙයද ඔහු දන්නේය. 8. තවද පහසු දෙය අපි ඔබට (තවත්) පහසු කළෙමු.
- 9. සිහිපත් කිරීම ප්‍රයෝජනවත්නම් සිහිපත් කරන්න. 10. කවුරුන් (අල්ලාන්ට) බිය වන්නේද ඔහු සිහිපත් කිරීම පිළිගනුඇත.
- 11. නමුත් අභාග්‍යවත්තයා එය වෙතින් ඇත් වනු ඇත. 12. මහා ගින්නට පිවිසෙන්නේ ඔහුය. 13. පසුව එහි ඔහු ජීවත්ද නොවේ. මරණයටද පත් නොවේ. 14. සුපවිත්‍ර තැනැත්තා නිශ්චය වශයෙන්ම ජය ලැබුවේය. 15. තවද ඔහු සිය පරමාධිපතිගේ නම සිහි කරමින්ද නමදීමින්ද සිටිනු ඇත. 16. එසේ වුවද ඔබ මෙලොව දිවිය(පමණක්) තෝරා ගන්නෙහුය. 17. එනමුත් වඩා හොඳ එලොව දිවියයි. එය සදාකාලිකය. 18. මෙය නිශ්චය

වශයෙන්ම මෙයට පෙර වන ආගම්වලද 19. ඉබ්‍රාහිම් (සහ) මුසාගේ ආගම්වලද (සඳහන්ව) තිබේ.

88. අල් ගාෂියා (වැසීම) මක්කාවෙහි පහළ වූවකි

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. වසා ගන්නා දෙය ගැන පුවත ඔබ වෙත පැමිණියේද?
2. එදින ඇතැම් මුහුණු නින්දිතව (හීනියෙන්) තිබෙනු ඇත.
3. ඒවා (පාපකරව) ක්‍රියා කළ (හා එහිම) ස්ථිරව සිටි ඒවාය.
4. බුර බුරා නගින ගින්නට ඒවා ඇතුල් වනු ඇත. 5. (ඔවුන්ට) රත් වූ ජලයෙන් පොවනු ලැබේ. 6. ඔවුන්ට කටු පැළැටි හැර අන් ආහාරයක් නොමැත. 7. එය ඔවුන්ව පුෂ්ටිමත් නොකරයි. කුසගින්නද නොතිවයි. 8. එදින ඇතැම් මුහුණු ප්‍රභාමත්ව තිබෙනු ඇත. 9. (ලොව තමන් කළ) වැයම් ගැන සැහීමට පත්ව සිටිනු ඇත.
10. රමණීය ස්වර්ගයේ උයන්වල (ඔවුන් සිටිනු ඇත) 11. එහි කිසිදු අනවශ්‍ය වැකියක් ඔවුහු නොඅසති. 12. එහි ගලා යන දහරක් ඇත.
13. එහි උස් වූ අසුන්ද ඇත. 14. (පානය කිරීම සඳහා) කුසලානද තිබෙනු ඇත. 15. තවද පෙළට ඇති මෙට්ටද
16. එලන ලද පලස්ද (එහි තිබෙනු) ඇත. 17. ඔටුවා දෙස ඔවුන් බැලිය යුතු නොවේද? එය කෙසේ මවා තිබේද (යන කරුණ බලනු පිණිස) 18. තවද අහස (දෙසද බැලිය යුතු නොවේද?) එය කෙසේ උස් කර තිබේද (යන කරුණ බලනු පිණිස)
19. තවද කඳු (දෙසද බැලිය යුතු නොවේද?) එය කෙසේ අටවා තිබේද (යන කරුණ බලනු පිණිස) 20. තවද පොළොව එය (ගෝලාකාරව තිබෙන විට) කෙසේ දිග හැර තිබේද? (යන

කරුණ ගැන සිතා බැලිය යුතු නොවේද?) 21. එහෙයින් (මුහුම්මද්) ඔබ සිහිපත් කරන්න. නිශ්චය වශයෙන්ම ඔබ සිහිපත් කරන්නෙකි. 22. (ඔබ) ඔවුන්ව භාර දෙනු ලැබුවෙක් නොවේ. 23. තවද කවුරුත් සත්‍යය ප්‍රතිකේෂ කර පිටුපාන්නේද 24. ඔහුව අල්ලාහ් මහත් වේදනාවක් මගින් හිංසා කරනු ඇත. 25. ඔවුන් ආපසු පැමිණිය යුත්තේ අප කරාය. 26. පසුව නිශ්චය වශයෙන්ම ඔවුන්ගේ ප්‍රශ්න ඇසීමද ඇත්තේ අප වෙතමය.

89. අල් ෆජ්ර් (අරුණ) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අරුණ මත දිවුරා. 2. රාත්‍රී දහයන් මත දිවුරා. 3. යුගල සහ ඔත්තය මත දිවුරා. 4. නික්මෙන රැය මත දිවුරා. 5. මෙහි නුවණැතියන්ට ප්‍රතිඥාවක් තිබෙන්නේ නොවේද? 6. ඔබගේ පරමාධිපතියා ආද් (සමූහයා)ව කුමක් කළේදැයි ඔබ නොබැලුවෙහිද? 7. ඔවුන් කුළුණු සහිත ඉරම් (නම් නගරයේ) වැසියන්ය. 8. ඔවුන් වැනි සමූහයක් නගර කිසිවක මවන නොලදී 9. තැනිතලාවල (වාසස්ථාන සඳහා) පර්වත හැරූ සමූද් සමූහයාවද 10. තවද දවැන්ත සේනා සහිත ෆිර්අවුන්වද (අල්ලාහ් කුමක් කළේදැයි ඔබ නොබැලුවෙහිද?) 11. නගරවල ඔවුහු සීමාව ඉක්මවා ක්‍රියා කළහ. 12. තවද එහි කලහ ඇති කළහ. 13. එහෙයින් ඔබගේ පරමාධිපති ඔවුන් මත හිංසනයේ කසය විසි කළේය. 14. නිශ්චය වශයෙන්ම ඔබගේ පරමාධිපති විමසිල්ලෙන් සිටින්නේය. 15. තවද පරමාධිපති මිනිසාට ගෞරවය දී භාග්‍යයන් දී ඔහුව පරීක්ෂා කරන විට .මගේ පරමාධිපති මා ගරු කර ඇත්තේය.

යැයි ඔහු පවසයි. 16. එනමුත් ඔහුගේ ආහාරය (ඇතුලු භාග්‍යයන්) අඩු කර ඔහුව (එමගින්) පරීක්ෂණ කරන විට .නිශ්චය වශයෙන්ම මාගේ පරමාධිපති මා නින්දාවට පත් කර ඇත්තේය. යැයි පවසයි. 17. එසේ නොවේ. ඔබ අනාථයන්ට ගරු කරන්නේ නැත. 18. දුගීන්ට ආහාර දෙන මෙන් උනන්දු කරන්නේ(ද) නැත. 19. තවද (අන් අයගේ) උරුමය ඔබ අනුභව කරන්නෙහුය. 20. තවද සීමාව ඉක්මවූ ප්‍රේමයෙන් (ලොකික) වස්තුවට ප්‍රේම කරන්නේය. 21. (කළ යුත්තේ) එසේ නොවේ. පොළොව කුඩු කරනු ලබන විට. 22. තවද සුරදුකයන් පෙළ ගැසී සිටින විට ඔබගේ පරමාධිපති සම්ප්‍රාප්ත වුවහොත්. 23. එදින නිරය ඉදිරියට ගෙනෙනු ලබන විට- එදින මිනිසා (සත්‍යය) අවබෝධ කරනු ඇත. (එනමුත්) එම අවබෝධය නිසා ඔහුට ඇති එලය කුමක්ද? 24. මාගේ (එලොව) ජීවිතය උදෙසා මා කුසල් පෙරටු කරන්නට තිබුණි නොවේද?. යැයි එවිට මිනිසා පවසනු ඇත. 25. තවද එදින ඔහු කරන හිංසනය මෙන් කිසිවෙකු නොකරනු ඇත. 26. තවද ඔහු (යදමින්) බදින්නා සේ කිසිවෙකු නොබදිනු ඇත. 27. (එදින සිල්වතුන් අමතා) .ශාන්තිය ලැබූ ආත්මය. 28. නුඹ නුඹගේ පරමාධිපති විෂයයෙහි තෘප්තිමත් වූ තත්වයෙන්ද (ඔහු) නුඹ කෙරෙහි තෘප්තියට පත් වූ තත්වයෙන්ද (ඔහු වෙත) ආපසු පැමිණෙන්න. 29. නුඹ මාගේ ගැත්තන් හා එක් වනු. 30. තවද නුඹ මාගේ ස්වර්ගයට ඇතුල් වනු. (යැයි අල්ලාහ් කියනු ඇත)

90. අල් බලද් (නගරය) මක්කාවෙහි පහළ වූවකි

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. මෙම නගරය මත මම දිවුරමි. 2. ඔබ මෙම නගරයෙහි වාසය කරමින් සිටින විට. 3. දෙමව්පියන් මතද දරුවන් මතද දිවුරා.
4. නිශ්චය වශයෙන්ම මිනිසාව අපි අසිරුතාවයෙහිම මැව්වෙමු.
5. තමා කෙරෙහි කිසිවෙකුට බලයක් ඇති නොවනු ඇත යැයි (මිනිසා) සිතුවාද? 6. බොහෝ වස්තුව මම විනාශ කළෙමි. යැයි ඔහු පවසන්නේය. 7. කිසි කෙනෙකු තමාව නුදුටුවේ යැයි ඔහු සිතන්නේද? 8. අපි ඔහුට නෙන් දෙකක් ඇති නොකළෙමුද? 9. තවද දිවද තොල් දෙකක්ද (නුදුන්නෙමුද?) 10. තවද මාර්ග දෙකක් අපි ඔහුට පෙන්වුයෙමු. 11. එනමුත් ඔහු එක් දුර්ග මාර්ග යක් පසු කළේ නැත. 12. (මුහම්මද්) දුර්ග මාර්ගය කුමක්දැයි ඔබට දන්නට්ටුයේ කුමක්ද? 13. (එය) එක් වහලෙකු නිදහස් කිරීමයි. 14. නැත්නම් කුසගිනි ඇති දිනෙක ආහාර දීමයි. 15. ඥාතියෙකු වන අනාථයෙකුට හෝ 16. නැත්නම් (අයසට පත්ව) වැල්ලේ පෙරලෙන එක් දුගියෙකුට හෝ (පිහිට වීමයි) 17. තවද විශ්වාස කර ඉවසීම ගැන එකිනෙකාට දෙසමින්ද දයාව ගැන එකිනෙකාට දෙසමින්ද සිටින්නන් අතර සිටීමයි. 18. දකුණු පසේ අයවළුන් එවැන්නන්ය. 19. තවද කවුරුන් අපගේ වැකි අසත්‍ය කරන්නෝද වම් පසේ අයවළුන් ඔවුන්ය. 20. ඔවුන් මත දල්වනු ලැබූ ගින්න ඇත.

91. අඡ් ඡමිස් (සුරියයා) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. සුරියයා මත හා එහි කාන්තිය මත දිවුරා. 2. (පසුව) එය අනුගමනය කර එන වන්දයා මත දිවුරා. 3. දහවල සිටවන විට එය මත දිවුරා
4. (දහවල) වසා ගන්නා රාත්‍රිය මත දිවුරා. 5. අහස මතද එය සකසා තිබෙන දෙය මතද දිවුරා. 6. පොළොව මතද එය දිග හැරී දෙය මතද දිවුරා. 7. ආත්මය මතද එය සැකසූ තැනැත්තා මතද දිවුරා. 8. එයිනික්බිති ඔහු එයට එහි නපුරද එහි යහපතද අවබෝධ කරවුයේය. 9. එ(ම ආත්ම)ය පවිත්‍ර කළ අය නිශ්චය වශයෙන්ම ජය ලැබුවේය. 10. තවද කවුරුන් එය දූෂිත කළේද ඔහු නිශ්චය වශයෙන්ම පරාජයට පත් විය. 11. සමුද් (සමූහයා) සිය සීමාව ඉක්මවීම මගින් (අපගේ දූතයා සාලිහ්ව) අසත්‍ය කළෝය. 12. ඔවුන් අතුරින් දූෂ්ටයෙකු වේගයෙන් ඉදිරියට පැමිණී විට 13. අල්ලාහ්ගේ දූතයා (සාලිහ්) ඔවුන් අමතා .මෙම ඔටු දෙන අල්ලාහ්ගේය.මෙය ජලය පානය කරන්නට (බාධා නොකර ඉඩ) දෙන්න. යැයි කීවේය. 14. එනමුත් ඔවුන් ඔහුව අසත්‍ය කර උහුගේ පාද නහරය සිද දූමුහ. එහෙයින් ඔවුන්ගේ මෙම පාපය හේතුවෙන් ඔවුන්ගේ පරමාධිපති ඔවුන් මත හිංසනය පහළ කර ඔවුන් සියල්ලන්වම (පොළොවට) සමතලා කළේය. 15. තවද එහි විපාකය ගැන ඔහු බිය වූයේ නැත.

92. අල් ලයිල් (රාත්‍රිය) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. (අඳුර මගින්) තමාව වසා ගන්නා රාත්‍රිය මත දිවුරා.
2. කාන්තිය පිටවන දහවල මත දිවුරා. 3. පිරිමියා සහ ගැහැණිය මවා තිබීම මත දිවුරා. 4. නිශ්චය වශයෙන්ම ඔබගේ වැයම් විවිධාකාර වේ. 5. එහෙයින් කවුරුන් (දන්) දී බියබැතිව කටයුතු කර 6. යහපත් දෙය සත්‍ය කරන්නේද 7. ඔහුට අපි (මාර්ගය) පහසු කරන්නෙමු. 8. එනමුත් කවුරුන් මසුරුකම් කර (තමා කිසිවෙකුට) අධීන නොවන්නේ යැයි සිතන්නේද? 9. තවද යහපත් දෙය අසත්‍ය කරන්නේද 10. ඔහුට අසිරුතාවය සහිත මාර්ගය පහසු කරන්නෙමු. 11. එහෙයින් ඔහු (නිරයට) ඇද වැටුනහොත් ඔහුගේ වස්තුව ඔහුට ප්‍රයෝජන වන්නේ නැත. 12. සෘජු මග පෙන්වීම නිශ්චය වශයෙන්ම ඇත්තේ අප වෙතය. 13. තවද පසුව දෙය (වන ලෞකික ජීවිතය)ද ඉදිරියේ ඇති දෙය (වන ඵලොව ජීවිතය)ද හිමි අපටමය. 14. එහෙයින් බුරබුරා නගින ගින්න ගැන මම ඔබට අනතුරු අඟවමි. 15. ඉතාම අභාග්‍යසම්පන්නයා මිස (අන්) කිසිවෙක් එයට ඇතුල් වන්නේ නැත. 16. ඔහු කෙබන්දෙක්ද යත් (ඔහු) (අපගේ වැකි අසත්‍ය කර මුහුණ හැරවූයේය. 17. එනමුත් බියබැතියා එය වෙතින් ඇත් කරනු ලබනු ඇත. 18. (ඔහු කෙබන්දෙක්ද යත්) තමාව පවිත්‍ර කරමින් තම වස්තුව (දන්) දෙන්නේය. 19. ඔහු වෙත ඔවුන් කිසිවෙකු සඳහා කුලියක් ලෙසින් දෙනු ලබන කිසිදු දායාදයක් නැත. 20. අති ශ්‍රේෂ්ඨයා වන සිය පරමාධිපතිගේ තෘප්තිය පැතීම හැර 21. ඉතා ඉක්මනින්ම (ඔහු) තෘප්තියට පත් වනු ඇත.

93. අල් ලුහා (පෙරවරුව) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. පෙරවරුව මත දිවුරා. 2. කිඳා බසින රාත්‍රිය මත දිවුරා.
3. (මුහම්මද්) ඔබගේ පරමාධිපති ඔබව අත්හැරියේ නැත. (තවද) ඔහු (ඔබව) අමතක කළේද නැත. 4. තවද පසුව ඇති දෙය (වන එලොව දිවිය) පෙර තිබෙන දෙය(වන මෙලොව දිවිය)ට වඩා ඔබට වටින්නේය. 5. තවද ඔබගේ පරමාධිපති ඉක්මනින් ඔබට (දායාද) දෙනු ඇත. එවිට ඔබ තෘප්තියට පත් වනු ඇත.
6. (මුහම්මද්) ඔහු ඔබව අනාථයෙකු ව දූක රැකවරණ නුදුන්නේද?
7. තවද ඔබව මග වරදවා ගත්තෙකු ව දූක ඔහු (ඔබව) සෘජු මග ගමන් කරවුයේය. 8. තවද ඔබව අවශ්‍යතා ඇත්තෙකු ව දූක (ඔහු ඔබව) ධනවතෙකු කළේය. 9. එහෙයින් ඔබ අනාථයන්ට සරුපරුෂ නොවන්න. 10. යදින්නන්ව නොඵලවන්න. 11. තවද ඔබගේ පරමාධිපතිගේ දායාද ගැන (සියල්ලන්ටම) දන්වමින් සිටින්න.

94. අල් ඉන්ෂිරාහ් (පුළුල් කිරීම) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. ඔබගේ සිත අපි පුළුල් නොකළෙමුද? 2. තවද ඔබ කෙරෙන් ඔබගේ බර අපි බැස්වූයෙමු. 3. එය ඔබගේ පිට කොන්ද බිඳමින් තිබුණි.
4. තවද ඔබ වෙනුවෙන් ඔබගේ යහනාමය අපි පැතිරවූයෙමු.

5. එහෙයින් නිශ්චය වශයෙන්ම අසිරුතාවය සමග සැපපහසුව ඇත්තේය 6. නිශ්චය වශයෙන්ම අසිරුතාවය සමග සැපපහසුව ඇත්තේය. 7. එහෙයින් ඔබ කාරියන් නිම කළ විට (නැමදීමට) වෑයම් කරන්න. 8. තවද මුළු සිතීම ඔබගේ පරමාධිපති වෙත අධීන වන්න.

95. අත්තින් (අත්තික්කා) (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අත්ති ගෙඩිය මතද ඔලිව් මතද දිවුරා. 2. සිනායි කන්ද මත දිවුරා. 3. තවද අභය දානය දෙන මෙම නගරය මත දිවුරා.
4. ස්ථීර වශයෙන්ම අපි මිනිසාව ඉතා අලංකාර ස්වරූපයෙන් මැව්වෙමු. 5. පසුව (ඔහුගේ ක්‍රියා නිසා) ඔහුව පහත් වූවන්ගෙ නුත් පහත්වූවෙක් කළෙමු. 6. විශ්වාස කර යහක්‍රියා කළවුන් හැර. ඔවුන්ට නිමක් නැති කුලිය ඇත. 7. එහෙයින් (මෙයට) පසුව ඔබට අවසාන තීන්දු දිනය ගැන අසත්‍ය කළ හැක්කේ කුමක්ද? 8. අල්ලාහ් විනිසුරුවන් අතර විශිෂ්ඨම විනිසුරුවා නොවන්නේද?

96. අල් අලක් (ලේ කැටිය) (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. (සියල්ල) මැවූ ඔබගේ පරමාධිපතිගේ නාමයෙන් කියවන්න. 2. (ඔහු) මිනිසාව ලේ කැටියෙන් මැව්වේය.

3. කියවන්න ඔබගේ පරමාධිපති ත්‍යාගවන්තයෙකි. 4. පැන මගින් (මිනිසාට) ඉගැන්වූයේ ඔහුය. 5. නොදන්නා දේ සියල්ල ඔහු මිනිසාට ඉගැන්වූයේය. 6. එනමුත් මිනිසා නිශ්චය වශයෙන්ම සීමාව ඉක්මවන්නේය. 7. ඔහු තමාව (අල්ලාහ් වෙත) අධීන නොවන් ස්වයංපෝෂිතයෙක් ලෙසින් දකින විට (ඔහු සීමාව ඉක්මවන්නේය) 8. නිශ්චය වශයෙන්ම ඔහුගේ ආපසු ඒම ඇත්තේ පරමාධිපති කරාය. 9. (මුහම්මද් යහකුසාව) වළක්වන්නාව ඔබ බැලූවේහිද? 10. (අපගේ) ගැත්තෙකු නමදින විට (ඔහු වළක්වන්නේය) 11. ඔබ බැලූවේහිද? ඔහු සාප්පු මගෙහි සිටියා නම් 12. සහ ඔහු බියබැති බව දෙසමින් සිටි විට 13. ඔහුව ඔහු අසත්‍ය කර මුහුණ හරවා ගත්තේය යන කරුණ ඔබ බැලූවේහිද? 14. නිශ්චය වශයෙන්ම අල්ලාහ් (ඔහුව) බලන්නේය යන කරුණ ඔහු නොදන්නේද? 15. එසේ නොවේ. ඔහු ඉවත් නොවුවහොත් නිශ්චය වශයෙන්ම අපි (ඔහුගේ) ඉදිරි නළලේ කෙස් අල්ලා අදින්නෙමු. 16. වැරදි කර බොරු කියන ඉදිරි නළලේ කෙස් (අල්ලා අදින්නෙමු) 17. එහෙයින් ඔහු සිය පිරිස කැඳවන්වා. 18. අපිද නිරයේ මුරකරුවන් කැඳවන්නෙමු. 19. එසේ නොවේ. ඔබ ඔහුට අවනත නොවී (අල්ලාහ්ට) සිරස පහත් කරන්න.

97. අල් කද්ඊ (බලගතු රාත්‍රිය) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. නිශ්චය වශයෙන්ම අපි එ(ම කුර්ආනය) බලගතු රාත්‍රියක පහළ කළෙමු. 2. තවද බලගතු රාත්‍රිය කුමක්දැයි ඔබට දැන්වූයේ

කුමක්ද? 3. බලගතු (එම) රාත්‍රිය මාස දහසකට වඩා උසස්ය.
 4. එ(ම රාත්‍රියෙ)හි සුරද්‍රනයන්ද .රූන්. (නම් වන සුරද්‍රන ප්‍රධානී ජබ්රීල්)ද සියළු කාරියන් සමග තම පරමාධිපතිගේ අණ පරිදි (ලොවට) පහළ වෙති. 5. ශාන්තිය අළුයම තෙක් (එය පැතිරී) තිබෙනු ඇත.

98. අල් බය්යිනා (ප්‍රබල සාධකය) (මදීනාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ
 නාමයෙන් (ආරම්භ කරමි)

1. පුස්තකයේ අයවළුන් (වන කිතුනුවන්) හා බහු දේව වාදීන් අතර සිටින පිටුපාන්තෝ තමන් වෙත ප්‍රබල සාධකය පැමිණෙන තෙක් (ඔවුන්ගේ මාර්ගවලින්) ඉවත් වන්නන් නොවෙති. 2. අල්ලාන් වෙතින් පැමිණි දූතයා ඔවුන්ට ශුද්ධ වූ ආගම් පාරායණය කර පෙන්වන්නේය. 3. එහි ස්ථිර ආඥා (සඳහන්ව) ඇත. 4. එනමුත් පුස්තකයේ අයවළුන් ඔවුන්ට මෙම ප්‍රබල සාධකය පැමිණි පසුව මිස ඔවුන් හේද නොවූහ. 5. අල්ලාන් වෙනුවෙන් නැමදීම නිර්මල කර (සෘජු මගෙහි) ඇල්ම ඇත්තවූන් ලෙසින් අල්ලාන්ව ඔවුන් නැමදිය යුතුය. තවද සලාතය නගා සිටුවිය යුතුය. තවද සකාත් ගෙවිය යුතුය යන්න හැර (අන් කිසිවක්) ඔවුන්ට අණ නොකරන ලදී . මෙයයි ස්ථිර මාර්ගය. 6. නිශ්චය වශයෙන්ම පුස්තකයේ අයවළුන්ගෙන්ද බහු දේව වාදීන්ගෙන්ද කවුරුන් පිටුපාන්තෝද ඔවුන් නිරයේ ගින්නේ සිටිනු ඇත. එහි ඔවුන් සදාකාලිකව සිටිනු ඇත. (මැවීමවලින්) ඉතාම නරක මැවීම් මොවුන්ය.

7. නිශ්චය වශයෙන්ම කවුරුන් විශ්වාස කර යහකියා කරන්නේද (මැවීම්වලින්) ඉතාම හොඳ මැවීම් මොවුන්ය. 8. ඔවුන්ගේ කුලිය ඔවුන්ගේ පරමාධිපති වෙත ඇති අද්න් නම් ස්වර්ගෝද්‍යානයයි. ඒවා පහළින් ගංගා ගලා බසිමින් තිබෙනු ඇත. ඒවායෙහි ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත. අල්ලාන් ඔවුන් විෂයයෙහි තෘප්තියට පත් වනු ඇත. ඔවුන්ද ඔහු විෂයයෙහි තෘප්තියට පත්ව සිටිනු ඇත. තම පරමාධිපතිට කවුරුන් බිය වන්නෝද ඔවුන්ටය මෙ(ම විශිෂ්ඨ තත්ව)ය.

99. අස්Z සිZල්සZාල් (කම්පනය) (මදිනාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. පොළොව මහත් කම්පනයකින් කම්පාවට පත් වන විට.
2. තවද පොළොව තමා දරා සිටි දේ පිට කරන විට. 3. මෙයට කුමක් වීද යැයි මිනිසා (තැනි ගැනී) අසන විට. 4. එදින එය සිය පුවත් දන්වනු ඇත. 5. ඔබගේ පරමාධිපති එයට වහි (පණිවිඩ) පහළ කළ නිසා (පොළොව එසේ කරනු ඇත)
6. එදින මිනිසුන් ඔවුන්ගේ ක්‍රියාවන් ගෙන හැර දක්වනු පිණිස කණ්ඩායම් කිහිපයක් ලෙසින් වෙන්ව එනු ඇත. 7. එහෙයින් කවුරුන් අංශුවක් තරම් හෝ කුසල් කර තිබුනද එ(හි එල)ය ඔහු දෑක ගනු ඇත. 8. එමෙන්ම කවුරුන් අංශුවක් තරම් හෝ අකුසල් කර තිබුනද එ(හි එල)ය ඔහු දෑක ගනු ඇත.

100. අල් ආදියාත් (වේගයෙන් යන දේ) (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ
නාමයෙන් (ආරම්භ කරමි)

1. හතිලමින් වේගයෙන් දුවන්නන් මත දිවුරා. 2. පසුව ගිනි පුපුරු නංවන්නන් මත(ද) 3. පසුව අප්‍යම වේගයෙන් පනින්නන් මත(ද) 4. තවද එමගින් දූවිලි නංවන්නන් මත(ද) 5. පසුව (සතුරන්) අතරට රංචු ලෙසින් යන්නන් මතද දිවුරා. 6. නිශ්චය වශයෙන්ම මිනිසා සිය පරමාධිපතිට ගුණමකුවෙකු ව සිටින්නේය. 7. තවද මෙයට ඔහුම සාක්ෂියක්ව සිටින්නේය. 8. තවද නිශ්චය වශයෙන්ම ඔහු වස්තුවට ප්‍රේම කිරීමෙහි සීමාව ඉක්මවුවෙක්ව සිටින්නේය. 9. ඔහු දැන නොගන්නේද? සොහොන්වලින් එහි තිබෙන දේ නැගිටවනු ලබන විට 10. තවද හදවත්වල තිබෙන දේ පිට කරනු ලබන විට. 11. නිශ්චය වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් ගැන මනාව දන්නාය.

101. අල් කාර්ආ (තැති ගන්වන) (මක්කාවෙහි පහළ වුවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ
නාමයෙන් (ආරම්භ කරමි)

1. තැතිගන්වන (සිද්ධිය). 2. තැතිගන්වන (සිද්ධිය) කුමක්ද? 3. තැතිගන්වන සිද්ධිය කුමක්දැයි ඔබට දන්වූයේ කුමක්ද? 4. එදින විසිරවනු ලැබූ පළඟැටියන් මෙන් මිනිසුන් පත් වනු ඇත. 5. තවද කඳු හලනු ලැබූ පුළුන් මෙන් වනු ඇත. 6. එහෙයින් (එදින)

කවුරුන්ගේ (කුසල්වල) බර වැඩි වන්නේද. 7. ඔහු තෘප්තිමත් ජීවිතයක සිටිනු ඇත. 8. එනමුත් කවුරුන්ගේ (කුසල්වල) බර සැහැල්ලුව තිබෙන්නේද 9. ඔහු රැඳෙන තැන .හාවියා. වනු ඇත. 10. තවද එය කුමක්දැයි ඔබට දැන්වූයේ කුමක්ද? 11. එය පුළුස්සා දමන අග්නි වළකි.

102. අත් තකාසුර් (තණ්හාව) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. (වස්තු) තණ්හාව ඔබ අනවධානය කර ඇත. 2. ඔබ සොහොන් හමු වන තෙක්. 3. එසේ නොවේ. ඉක්මනින්ම ඔබ දැන ගනු ඇත. 4. නැවතත් එසේ නොවේ. ඉක්මනින්ම ඔබ දැන ගනු ඇත. 5. එසේ නොවේ. ස්ථිර ඥාණයෙන් දැන සිටියේ නම් (මෙසේ වන්නේ නැත) 6. නිශ්චය වශයෙන්ම ඔබ නිරය දකිනු ඇත. 7. පසුව එය ඔබ සථිරවම ඇසින් දකිනු ඇත. 8. පසුව එදින (ඔබට දෙන ලද) දායාද ගැන අසනු ලබන්නෙහුය.

103. අල් අසර් (කාලය) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. කාලය මත දිවුරා. 2. නිශ්චය වශයෙන්ම මිනිසා අලාහයෙහි සිටින්නේය. 3. එසේ වුවද විශ්වාස කර යහකියාද කර සත්‍යය ගැන එකිනෙකාට දෙසමිත් හා ඉවසීම ගැන එකිනෙකාට දෙසමිත් සිටින්නන් හැර.

104. අල් හුමසා (කේළම් කීම) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අපවාද කියමින් ඕපද්‍රව කියන්නන්ට විනාශයයි.
2. (ඔවුහු) වස්තුව රැස් කරමින් එය (නිතර) ගණිමින් සිටින්නෝය.
3. නිශ්චය වශයෙන්ම තම වස්තුව තමාව (ලොව) සදාකල් සිටින්නට පිහිට වෙතියි ඔහු සිතන්නෝය. 4. එසේ නොවේ. ඔහු හුතමාවට(නිරය) විසිකරනු ලබනු ඇත. 5. හුතමා කුමක්දැයි ඔබට දන්වූයේ කුමක්ද? 6. එය දූවෙමින් තිබෙන අල්ලාන්ගේ ගින්නයි. 7. එය හදවත් කරා පනිනු ඇත. 8. නිශ්චය වශයෙන්ම එය ඔවුන් වටා මොලවනු ලැබේ. 9. දිගු කණුවල (ඔවුන් බඳිනු ලබන්නන්ව ඔවුන් සිටින විට එසේ මොලවනු ලබති)

105. අල් ෆිල් (අතා) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාන් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. (මුහම්මද්!) ඇතුන්ගේ අයවඵන්ට ඔබගේ පරමාධිපති කුමක් කළේදැයි ඔබ නොබැලූවෙහිද? 2. ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔහු නිෂ්ඵල නොකළේද? 3. තවද ඔවුන් මත පක්ෂිත්ව(අබාබිල්) රංචු ලෙසින් ඔහු එව්වේය. 4. උන් මත පුළුස්සන ලද ගල් උන් දුම්මෝය. 5. එමගින් උන්ව සපා දමන ලද පිදුරු මෙන් ඔහු කළේය.

**106. අල් කුරෙයිෂ් (කුරෙයිෂ්වරුන්)
(මක්කාවෙහි පහළ වූවකි)**

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. කුරෙයිෂ්වරුන්ට කැමැත්ත ඇති කර. 2. වැසි කාලයේ සහ ගිම්හානයේ ගමන්වල ඔවුන්ට කැමැත්ත ඇති කළ හෙයින්. 3. මෙම නිවසේ පරමාධිපතිව ඔවුහු නමදිත්වා. 4. ඔහු ඔවුන්ට කුසගින්නට ආහාර දුන්නේය. තවද බියෙන් අභය දුන්නේය.

107. අල් මාලාන් (සුළු දේ) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. (මුහම්මද්) අවසාන දිනය අසත්‍ය කරන්නාව ඔබ බැලූවෙහිද?
2. අනාථයන් ඵලවා දමන්නේ ඔහුය. 3. තවද දුගීන්ට ආහාර දෙන මෙන් ඔහු උනන්දු කරන්නේද නැත. 4. නමදින්නන්ට විනාශයයි 5. ඔවුන් කෙබන්දන්ද යත් තම සලාතය විෂයයෙහි නොසැලකිලිමත් වන්නන්ය. 6. ඔවුහු අනුන්ට පෙන්ව(න්නටම නමදි)ති. 7. තවද(ඉඳිකටුවැනි තටාකය) සුළු දේවල් (දීමෙන්ද) වළකිති.

108. අල් කව්'සර් (තටාකය) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. (මුහම්මද්) නිශ්චය වශයෙන්ම අපි ඔබට කව්සර් (නම් තටාකය) දී ඇත්තෙමු. 2. එහෙයින් ඔබගේ පරමාධිපතිට නැමද කැපවීමිද කරන්න. 3. නිශ්චය වශයෙන්ම ඔබගේ සතුරාය පරම්පරාව නැත්තා.

109. අල් කාෆිරූන් - ප්‍රතික්ෂේප කරන්නන් (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. (මුහම්මද්) ඔබ පවසන්න: පිටුපාන්නනි 2. ඔබ නමදින දේ මම නොනමදිමි. 3. තවද මා නමදින්නාව ඔබද නමදින්නෝ නොවෙති. 4. තවද ඔබ නමදින දේ මම නොනමදිමි. 5. තවද මා නමදින්නාව ඔබද නමදින්නෝ නොවෙති. 6. ඔබට ඔබේ ආගම. මට මගේ ආගම.

110. අන් හස්ර් (උපකාරය) (මදීනාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. අල්ලාහ්ගේ උදව් සහ ජයග්‍රහනය පැමිණෙන විට. 2. තවද අල්ලාහ්ගේ මාර්ගයෙහි මිනිසුන් සමූහ වශයෙන් පිවිසෙනු ඔබ

දකින විට. 3. (මුහම්මද්) ඔබගේ පරමාධිපතීගේ ප්‍රශංසාව මගින් (ඔහුව) සුවිශුද්ධ කරන්න. තවද සමාවද අයදින්න. නිශ්චය වශයෙන්ම ඔහු සමාව යැදීම පිළිගන්නෙකුව සිටින්නේය.

111. අල් ලහබ් (විනාශය) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

- 1. අබු ලහබ්ගේ අත් දෙක විනාශ වෙත්වා. ඔහුද විනාශ වෙත්වා.
- 2. ඔහුගේ වස්තුවද ඔහු ඉපැයූ දෙයද ඔහුට ප්‍රයෝජනවත් වූයේ නැත.
- 3. ඉක්මනින්ම ඔහු බුර බුරා නගින ගින්නට ඇතුල් වනු ඇත.
- 4. දර උසුලන ඔහුගේ බිරියද (ගින්නට පිවිසෙනු ඇත)
- 5. ඇයගේ ගෙලට ඉදි (ගසේ කෙඳිවලින් වූ) කඹයයි.

112. අල් ඉහ්ලාස්- පවිත්‍රත්වය (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

- 1. (මුහම්මද්) පවසන්න: අල්ලාහ් ඔහු ඒකීයෙකි.
- 2. අල්ලාහ් අනාධිනය.
- 3. ඔහු (කිසිවෙකුව) වැදුවේ නැත. (කිසිවෙකු විසින්) වදනු ලැබුවේද නැත.
- 4. තවද ඔහුට සමාන කිසිවෙක් නැත.

113. අල් ගලක් (උදූසන) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. (මුහම්මද්) පවසන්න: උදයෙහි පරමාධිපතිගෙන් රැකවරණ පතමි.
2. ඔහු මැවූ දේවල නපුරෙන්ද 3. අඳුර පැතිරෙන විට රාත්‍රියෙහි නපුරෙන්ද 4. තවද ගැටවලට (මතුරා) පිඹින ස්ත්‍රීන්ගේ නපුරෙන්ද 5. ඊර්ෂ්‍යාකරුවා ඊර්ෂ්‍යා කරන විට ඇති වන නපුරෙන්ද (රැකවරණ පතමි)

114. අන් නාස් (මිනිසා) (මක්කාවෙහි පහළ වූවකි)

අසීමිත කරුණාවෙන් හා දයාවෙන් පරිපූර්ණ අල්ලාහ් ගේ නාමයෙන් (ආරම්භ කරමි)

1. (මුහම්මද්) පවසන්න: මිනිසුන්ගේ පරමාධිපතිගෙන් මම රැකවරණ පතමි. 2. (ඔහුය) මිනිසුන්ගේ රජු. 3. මිනිසුන්ගේ දෙවිඳුන්. 4. සැඟවී සිටි නිෂ්ඵල සැක ඇති කරන්නාගේ නපුරෙන් (රැකවරණ පතමි) 5. ඔහු මිනිසුන්ගේ සිත්වල නිෂ්ඵල සැක උපදවන්නේය. 6. (මෙවැන්නෝ) ජිත්වරුන් හා මිනිසුන් අතර සිටින්නෝය.

ගැටපද විවරණය

අල්ලාහ් : විශ්වය මවා පාලනය කරන මැවුම්කරුවාණන්ව මුස්ලිම් බැතිමතුන් අමතන නාමය වේ.

රබ් : විශ්වාධිපති, මැවුම්කරුවාණන් ලෝක පාලකයාණන්, විශ්ව ශක්තිය, විශ්ව ඥානය

ඉලාහ් : වැදුම් පිදුම් ලබන දේවියා

මලාඉකාවරු : සුර දූතයන් (මොවුන් අල්ලාහ් විසින් අලෝකයෙන් මවා ඇත. මොවුන් විවිධ ක්‍රියාවන් සඳහා අල්ලාහ් විසින් යොදවා ගනු ලබයි. මොවුන්ගේ නිශ්චිත සංඛ්‍යාව දන්නේ අල්ලාහ් දෙවිදුන් පමණි.) ප්‍රධාන මලාඉකාවරු දස දෙනෙක් සිටින බවට අල්-කුර්ආනයේ සහ හදීස්හි සඳහන් වේ.

1. පිබ්රිල් : සුරදූතයන්ගේ ප්‍රධානියා හෙවත් නායකයාය. මොහු අල්ලාහ්ගේ පණිවුඩ වක්තෘවරුන් හට ගෙන යන අතර රූහුල් කුද්ස්, රූහුල් අමීන් යන නම් වලින්ද හැඳින්වේ.

2. මිකායිල් : ස්වභාවික වස්තූන් වන ජලය, සුළඟ, ගින්න යනාදී දේවල් භාරව සිටින සුරදූතයාය.

3. ඉස්රාෆීල් : අවසාන දිනය ආරම්භ කිරීමට සූර (හොරණෑව) පිහීම භාරව සිටින සුරදූතයාය.

4. ඉස්රායිල් / මලකුල් මවින් : සියලුම ජීවීන්ගේ ප්‍රාණය අත් කර ගැනීමට භාරව සිටින සුරදූතයාය.

5. රබ්බි සහ අහිද් : මනුෂ්‍යයන්ගේ හොඳ හා නරක (යහපත් හා අයහපත්) දේවල් සටහන් කර ගැනීමට භාරව සිටින සුරදූතයෝය.

6. මුත්කර් සහ හකිර් : මරණයෙන් පසු කබිර් හෙවත් භූමිදාන කරන්නා වූ මිනිවළ තුළ ප්‍රශ්න කිරීමට භාරව සිටින සුරදූතයෝය.

7. මාලික් : නිරය භාරව සිටින සුරදූතයාය.

8. රිල්වාන් : ස්වර්ගය භාරව සිටින සුර දූතයාය.

පින්වරු : මොවුන් අල්ලාහ් විසින් ගින්නෙන් මවා ඇත. මොවුන්

අතරින් හොඳ හා නරක ජීන්වරු සිටිති. මොවුන් මනුෂ්‍යයන්ගේ පියවී
ඇසට හසු වන්නේ නැත. (නොපෙනෙන බලවේග)

ෂෛතාන් : යක්ෂාධිපතියා මෙනමින් හඳුන්වනු ලබයි. (සාතන්) මොහු
අල්ලාහ්ගේ ශාපයට ලක් වූ අතර, මිනිසුන් නොමගට යොමු කිරීම
මොහුගේ ප්‍රධාන කාර්යය වේ.

හබ්වරයා : අනාගත වක්තෘවරයා, දිවැසිවරයා යන අරුත ගෙන දේ.

රසුල් : දූතයා හඳුන්වන නාමය/ නොමග යන්නන් නිවැරදි මග ගෙන
ඒමට එවනු ලැබුවන්ය. (ශුද්ධ වූ අල්-කුර්ආනයෙහි නබ්වරුන් හෙවත්
වක්තෘවරුන් 25 දෙනෙකුගේ නාමයන් සඳහන් වී ඇත.)

1. ආදම් : ලොව ප්‍රථම මිනිසා හා වක්තෘවරයා, මොහුගේ බිරිය
හව්වා (ඒව) තුමිය වේ.

2. ඉද්රිස් : නබි වරයෙක් වේ

3. හුන් : නෝවා යන නමින් හඳුන්වනු ලබයි

4. හුද් : ආද් නම් වූ සමාජයට එවනු ලැබූ නබ්වරයා වේ

5. සාලිහ් : සමුද් නම් වූ සමාජයට එවනු ලැබූ නබ්වරයා (වක්තෘවරයා)
වේ.

6. ඉබ්රාහිම් : ආබ්‍රහම් යන නමින් හඳුන්වනු ලබයි. ඉස්මායිල්
(ඉස්මායෙල්) හා ඉස්හාක් (ඊසාක්) යන නබ්වරුන් (වක්තෘවරුන්)ගේ
පියා ය

7. මුන් : ලොත් යන නමින් හඳුන්වනු ලබයි. අනාවාරය, දුරාවාරයට
විරුද්ධව ක්‍රියා කළ නබ්වරයෙකි. ඉබ්රාහිම් හෙවත් ආබ්‍රහම් නබි
(වක්තෘ) ගේ සහෝදරයාය

8. ඉස්මායිල් : ඉස්මායෙල් යන නමින් හඳුන්වනු ලබයි. (ආබ්‍රහම්)
ඉබ්රාහිම් තුමාගේ වැඩිමල් පුත්‍රයාය. මොහුගේ මව හාජරා (හාගර්)ය.
මුහම්මද් නබිතුමන් මෙම පරම්පරාවෙන් ආ කෙනෙකි.

9. ඉස්හාක් : ආබ්‍රහම් (ඉබ්රාහිම්) තුමාගේ දෙවන පුත්‍රයාය. ඊසාක් යන
නමින් හඳුන්වනු ලබයි. මොහුගේ මව සාරයි (සාරා) ය.

10. යෂකුඛි : යාකොඛි යන නමින් හඳුන්වනු ලබයි. මොහු කළකඳී ඉග්‍රායෙල් යනුවෙන් අරුත් ගන්වන ලදී. ඉග්‍රායෙල් වංශයේ ගෝත්‍ර දොළොස මොහුගෙන් පටන්ගත් බව සඳහන් වේ.

11. යුසුර් : යෝසෙප් යන නමින් හඳුන්වනු ලබයි. කළකඳී මොහුගේ සහෝදරයන් විසින් මිසර වෙළඳ කණ්ඩායමකට විකුණන ලදී.

12. අශ්ශුබ් : යෝබ් යන නමින් හඳුන්වනු ලබයි

13. ෂුඅයිබ් : මුසා (මෝසස්) තුමාගේ මාමා ය.

14. මුසා : මෝසස් යන නමින් හඳුන්වනු ලබයි. මොහු මිසරයේ වහල් කමින් ඉග්‍රායෙල් ජනතාව මුදවාගත් පුද්ගලයා ය.

15. භාරෂ් : ආරොන් යන නමින් හඳුන්වනු ලබයි. මුසා (මොසස්) තුමාගේ සහෝදරයාය.

16. ඉල්යාස් : එලියා යන නමින් හඳුන්වනු ලබයි. බහු දේව වාදයට (බාල්) නැමදුමට එරෙහිව ක්‍රියා කළ නබිවරයෙකි.

17. යුනුස් : යෝනා නමින් හඳුන්වනු ලබයි. මොහු අල්ලාන්ගේ අණට අකීකරු වීම හේතුවෙන් මාළුවෙකු විසින් ගිල දින ගණනක් මාළුවාගේ කුස තුළ සිට පසුව ගොඩබිමට මාළුවා විසින් වමාරනු ලැබුවේ මෙම චක්තෘවරයාය.

18. දාවුද් : දාවිත් නමින් හඳුන්වනු ලබයි. සුලෙලමාන් (සාලමොන්) නබිතුමා ගේ පියා ය.

19. සුලෙලමාන් : සාලමොන් නමින් හඳුන්වනු ලබයි. දාවුද් (දාවිත්) නබිතුමාගේ පුත්‍රයාය.

20. අල්යසෆ : යෙසායා අනාගතචක්තෘවරයා යනුවෙන් හඳුන්වනු ලබයි.

21. දුල්කිල් :

22. සකරියා : සෙකරියස් අනාගතචක්තෘතුමා. යන්යා (යොහාන් බව්තිස්ත) ගේ පියා ය. මරියම් (මරිය) තුමිය හදා වඩා ගත් භාරකරු මොහුය

23. යන්ගා : යොහාන් බවිතිස්ත නමින් හඳුන්වනු ලබයි. ඊසා (ජේසුස්, යේසුස්) තුමන්ට පෙර පැමිණි නබිවරයා (වක්තෘවරයා) ය.

24. ඊසා : යේසුස්, ජේසුස් නමින් හඳුන්වනු ලබයි. මොහු ඉශ්‍රායෙල් වංශයේ නොමග ගියවුන් හරිමගට යොමුකරවීමට අල්ලාහ් විසින් එවනු ලැබූ නබිවරයා (වක්තෘවරයා) ය. මෙතුමාගේ මව මරියම් හෙවත් මරියතුමියයි. ඉස්හාක් (ඊසාක්) වංශයෙන් එවන ලද අවසාන නබිවරයා (වක්තෘවරයා) ය. තවද මුහම්මද් නබිතුමන්ට පෙර පැමිණි නබිවරයා (වක්තෘවරයා) ය. මසීන් යනුවෙන්ද ශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් වේ. මෙතුමන්ගේ උපත දේවානුභාවයෙන් සිදුවිය.

25. මුහම්මද් : අවසාන නබිවරයා (වක්තෘවරයා) ය. මක්කාවේ උපත ලැබීය. මෙම ශුද්ධවූ අල් කුර්ආනය පහළ කරනු ලැබුවේ මොහු හටය. මොහු ඉස්මයිල් වංශයෙන් පැමිණි පළමු හා අවසාන නබිවරයා (වක්තෘවරයා) ය. මෙතුමන්ගෙන් පසු තවත් නබිවරු නොපැමිණේ.

ඊමානය : විශ්වාසය (ඉස්ලාමයට අනුව විශ්වාස කළ යුතු අංගයන් 6ක් ඇත./ අල්ලාහ්, ඔහුගේ මලාඉකාවරු (සුරදුකයන්), ඔහු විසින් පහළ කළ ආගමික ග්‍රන්ථ, ඔහුගේ රසූල්වරුන් (වක්තෘවරුන්), අවසන් දිනය, හොඳ හා නරක ඔහුගේ අභිමතය පරිදි සිදුවන බවට විශ්වාස කිරීම)

සලාත් : නමස්කාරය හෙවත් වන්දනාමානය යන අරුත ගෙන දේ ඉස්ලාමයට අනුව දිනපතා මුස්ලිම්වරයෙකු පස් වතාවක් සලාතය ඉටු කළ යුතුය. ඒවා නම්,

- 1. **ෆජර් :** උදය කාලයේ ඉටු කරනු ලබන සලාතය වේ.
- 2. **ලුහ් :** මෙය හිරු මධ්‍යහනට පැමිණෙන දහවල් කාලයේ ඉටු කරනු ලබන සලාතය වේ.
- 3. **අසර් :** මෙය සවස් කාලයේ ඉටු කරනු ලබන සලාතයයි
- 4. **මෘර්බ් :** මෙය හිරු බැස ගිය විගස ඉටු කරනු ලබන සලාතයයි
- 5. **ඉෂා :** මෙය රාත්‍රි කාලයේ ඉටු කරනු ලබන සලාතයයි

මූෂින් : විශ්වාසවන්තයා

කාෆිර් : මිථ්‍යා දෘෂ්ඨිකයන් (ප්‍රතික්ෂේප කරන්නන්)

මුහුණත : වංචාකාරයන් (රඟදක්වන්නන්)

තවරාන් : ටෝරා හෙවත් මුසා (මෝසස්) තුමන් හට පරමාධිපති අල්ලාහ් දුන් දහම (ගිවිසුම)

සමූහ : දාවුද් (දාවීන්) තුමන් හට පරමාධිපති අල්ලාහ් දුන් දහම (ගිවිසුම)

ඉන්ජිල් : සුභාරංචිය, ඊසා (ජේසුස්,යේසුස්) තුමන් හට පරමාධිපති අල්ලාහ් දුන් දහම (ගිවිසුම)

සුහුර් : නියෝග, පනත් (ශීලය)

සකාත් : දුගියන් වෙනුවෙන් ලබාදෙන බද්ද (ඉස්ලාමීය ධනවතෙකු විසින් අනිවාර්යයෙන් වසරකට වරක් දුගියන් වෙනුවෙන් ලබාදෙන දීමනාව) මෙයට අදාළ නීතිරීති කිහිපයක් ඇත.

සදකා : අතිරේක (වෛකල්පිත) දන්දීම. මෙයට නීතිරීති කිසිවක් නැත.

මර්යම් : මරියා තුමිය (ඊසා නබිගේ මව)

ගිර්අවුන් : මුසා (මෝසස්) තුමාගේ සමයේ මිසරයේ සිටි පාරාවරුන්ගේ වංශයේ පැමිණෙන දෙවන රැම්සස් රජ තුමාය.

තවබා : පසුතැවිලි වීම, පාපොච්චාරණය

සාබ්ඊන් : මොවුන් දහමක් නැති අයාලේ යන මනුෂ්‍යයන්ට මග පෙන්වා විශ්වාධිපතියාව හඳුන්වා දුන් පිරිසකි.

කිබ්ලා : මුස්ලිම්වරුන් (සලාත්) නමස්කාරය පිණිස මක්කා නගරයහි පිහිටි කෘබා දේවස්ථානය වෙත හැරීමේ දිශාව, මෙම දිශාව බලා සලාතය ඉටු කළ යුතුය.

වහී : අල්ලාහ්ගේ පණිවුඩය හෙවත් එළිදරව්ව යන අරුත් ගෙන දේ.

හසාරා : ක්‍රිස්තියානිවරු (නාසරිකයෝ) හඳුන්වන අරාබි වචනය

ඉබ්ලිස් : සාතන්වරුන්ගේ නායකයාගේ නම

දජ්ජාල් : අන්ත ක්‍රිස්තුස්, මොහු අවසන් කාලයේ පෙරනිමිත්තකි. ඊසා (යේසුස්) තුමා නැවත පොළොවට පැමිණ මොහුව ඝාතනය කොට පාලනය ලබා ගනී

රමළාන් : අරාබි දින දර්ශනයේ නව වන මාසයයි. මෙය ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන මාසයයි.

ලයිලතුල් කද්ර් : රමළාන් මාසයේ අවසන් දින දහයේ ඔත්තේ දිනවල යෙදෙන එක් දිනයකි. මෙදින ඉස්ලාමිකයන්ට ආශීර්වාද ලත් දිනයක. (ශුද්ධ වූ කුර්ආනයේ පළමු වචනය හා නබිතුමන්ට නුබුවිවත් (වක්තෘත්වයට) පත් වූ රාත්‍රියයි)

රෂ් : ප්‍රාණය

කුරයිෂ් : මක්කමෙහි විසූ උසස්ම ගෝත්‍රිකයන් මොවුන්ය.

මන්හු සල්වා : අල්ලාහ් විසින් මුසා (මෝසස්) තුමන් හා ඔහුගේ පිරිස කාන්තාරයේ ගමන් කරණ කළ ලබා දුන් ස්වර්ගීය ආහාරය මෙනමින් හැදින්වේ.

යහුද් : යුදෙව්වරුන් යන අරුත ගෙන දේ.

තලාක් : දික්කසාදය, විවාහයක් අවලංගු කිරීම යන අර්ථ ගැන් වේ.

ඉද්දා : දික්කසාද වූ හෝ වැන්දඹු වූ කාන්තාවක් යම් දින ගණනකට නිවසෙහි රැඳී සිටීම.

බද්ර් : මුහම්මද් නබි තුමන්ගේ යුගයේ පළමු යුධ මෙහෙයුම

උහද් : මුහම්මද් නබි තුමන්ගේ යුගයේ දෙවන යුධ මෙහෙයුම

අඹු ලහබ් : මුහම්මද් නබිතුමන්ගේ බාප්පාවරුන්ගෙන් කෙනෙකු වූවත් මොහු අවිශ්වාසිකයෙකි.

හවාරියුෂ් : ඊසා (යේසුස්) තුමන්ගේ ගෝලයන් හැදින්වීමට භාවිතා කළ නාමය

අර්ෂ් : අල්ලාහ්ගේ සිංහාසනය මෙනමින් හැදින්වේ, මේ පිළිබඳව පැහැදිලිව විග්‍රහ කිරීමට කිසිවෙකුටත් නොහැක.

මුහාජිර්වරුන් : මක්කාවේ සිට මදීනාවට තම ප්‍රාණය හා දහම ආරක්ෂා කරනු පිණිස පලා ආ මුස්ලිම්වරුන්

අන්සාර්වරුන් : මක්කාවේ සිට මදීනාවට ආ මුස්ලිම්වරුන්ව හොදින්

පිළිගෙන ඔවුන්ට සැලකූ මදිනා මුස්ලිම්වරුන් මෙනමින් හඳුන්වනු ලබති.

උම්රා : මක්කාවේ ඉටු කළ යුතු වන්දනාවකි (අනිවාර්ය නොවන.) එනමුත් හජ් වන්දනාව ධනවතුන් හට අනිවාර්ය වේ.

තවෘත් : මක්කාවේ පිහිටි කෘබා නම් ඉබ්රාහිම් (ආබ්‍රහම්) නබි තුමන් විසින් ගොඩ නැගූ නැමදුම් ස්ථානය වටේ සත්වරක් ගමන් කිරීම (කැරකීම). මෙය ආරම්භ කළ යුත්තේ වම් ප්‍රදේශයනි.

සලාම් : මුස්ලිම්වරයෙකු තවත් මුස්ලිම්වරයෙකු හමුවන විට, මුස්ලිම් නිවසකට ඇතුළුවන විට කියන්නා වූ ආචාරය වාක්‍යය, අස්සලාමු අලෙකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු, (ඔබට ශාන්තිය හා සමාදානය අත් වේවා!)

රැකුළ : සලාතයේදී දෙඅත් දණහිසට තබා නැමීමේ ඉරියව්ව මෙලෙසින් හඳුන්වනු ලැබේ.

සුපුද් / සජදා : සලාතයේදී දෙඅත්ල, නළල, නාසය, දෙදණහිස් බිම පතිත වනසේ පොළොවට තබා නැමීමේ ඉරියව්ව මෙලෙසින් හඳුන්වනු ලැබේ.

සුර් : අවසන් දිනය ආරම්භ වන විට ඉස්රාෆීල් නම් සුරදූතයා භොරණුවක් පිහීම සිදු කරයි. එය අරාබි බසින් මෙලෙස හැඳින්වේ.

සිද්රතුල් මුන්තහා : සත්වන අහසේ අවසන් කෙළවරෙහි ඇති වෘක්ෂයකි (ජීවන වෘක්ෂය)

අලක් : මෙහි අර්ථය ලේ කැටියයි. මෙය කුර්ආනයේ ස්ථාන 6ක සඳහන් වේ. (කළලය)

ලාත්, මනාත්, උස්සා : ඉස්ලාමය අරාබිකරයේ පැතිරීමට පෙර අරාබිවරුන් වැදුම් පිදුම් කළ පිළිරු මෙනමින් හැඳින්වේ.

වුළු / දෝවනය : නැමදුම වෙනුවෙන් මුහුණ, වැලමීට දක්වා දෙඅත්, හිස, කන් හා පාද පිරිසිදු ජලය මගින් සෝදා ගැනීමේ ක්‍රමානුකූල ක්‍රියාවලිය.

තයම්මම් : අනිවාර්ය දෝවනය (වුළු) හෝ අනිවාර්ය ස්නානය කළ

යුතු අවස්ථාවේදී ජලය නොමැති වුවහොත් පිරිසිදු පස් මගින් දෙඅත් හා මුහුණ පිරිමැදීම මෙලෙස හැඳින්වේ.

තහප්පුත් : අළුපට පෙර නින්දෙන් අවදි වී කරන්නා වූ සලාතයයි.

පුම්ආ : සිකුරාදා දිනයේදී මුස්ලිම්වරුන් දේවස්ථානයේ (පල්ලියේ) එක්රැස් වී ලුහර් (මධ්‍යහන සලාතය) වෙනුවට කරන්නා වූ සාමූහික සලාතය මෙනමින් හැඳින්වේ.

වසිය්ගත් : මරණාසන්නයේදී අන්තිම කැමැත්ත මෙලෙස හැඳින්වේ.

හුරුල් රීත් : ස්වර්ගයේ සිටින්නා වූ ලස්සන ඇස් ඇත්තවුන් මෙනමින් හැඳින්වේ.

අස්හාබුල් කහ්ල් : ගුහා වැසියන්

යෂ්ප් මෂ්ප් : යහපාලනයක් ගෙන ගිය දුල්කර්නයිත් රජුගේ සමයේ කෝලාහල ඇති කල කණ්ඩායමකි. මොවුන් සිර කිරීමට යකඩ මිශ්‍රිත පවුර ඉදිකොට තැබුවද ලෝක අවසානය සිදුවන විට මොවුන් එම පවුර බිඳගෙන විත් මහා විනාශයක් ලෝතලය තුළ කරන බවට හදිස්වල සඳහන් වේ. (මොවුන් මිටි (කොට) පිරිසකි)

ආද් සමුහයා : හුද් නබිවරයා (වක්තෘවරයා) ගේ සමාජය

සමුද් සමුහයා : සාලිත් නබිවරයා (වක්තෘවරයා) ගේ සමාජය

බහු ඉස්රායිල් : (යාකොබ්) යාකුබ් නම් නබිවරයා (වක්තෘවරයා) ගේ පුත්‍රයන් 12 දෙනාගෙන් පැවත එන ගෝත්‍ර 12 ඉග්‍රායෙල්වරුන් ලෙස හඳුන්වනු ලබති.


අහ්ලුල් බයින් : මුහම්මද් නබිතුමාණන්ගේ පවුලේ උදවිය මෙනමින් හැඳින්වේ.

Explore our Digital Resources




Goodword Quran App

Download the free app and access the complete text and audio of the Quran in numerous languages



Ebooks

Inspire yourself with a range of free ebooks on peace and spirituality



Audiobooks

A range of free audiobooks to keep you inspired and motivated

Books on Peace and Spirituality




The Seeker's Guide

Questions on God, Islam, peace, spirituality and wisdom.



Discovering God

Discover God and His attributes by reflecting on nature, universe and life's events.



Leading A Spiritual Life

The art of spirituality is to extract food for the soul from life's different circumstances.

පරිශුද්ධ වූ අල් කුර්ආන් සිංහල පරිවර්තනය

සෑම ග්‍රන්ථයකටම අරමුණක් හා පරමාර්ථයක් ඇති අතර, කුර්ආනයේ අරමුණ හා සාරාංශය වන්නේ පරමාධිපතිගේ මැවීමේ සැලැස්ම ගැන මිනිසා දැනුවත් කිරීමය. එනම් පරමාධිපති මෙම විශ්වය මැඩුවේ ඇයි? මිනිසාට මෙම පොළොවෙහි ජනිත කළේ ඇයි, මරණයට පෙර පරමාධිපති අල්ලාහ් මිනිසා ගෙන් බලා පොරොත්තු වන්නේ කුමක්ද, මරණයෙන් පසු ඔහු මුහුණ දෙන්නට යන්නේ කුමකට ද යනාදී කරුණු පැහැදිලි කිරීමටයි.

ශුද්ධ වූ අල් කුර්ආනයෙහි ප්‍රධාන අරමුණ නම් මැවුම්කාරු අල්ලාහ් පිළිබඳ අවබෝධය ලබා ගැනීම සඳහා මැවුම්කරුවාණන් සමඟ සම්ප වී, සාමය අත්පත් කරගැනීම හා ආධ්‍යාත්මික පිවිතයක් ගොඩනැගීම වේ. මැවුම්කරුවාණන් දී ඇත්තා වූ දේ පිළිබඳව අධ්‍යයනය කර අවබෝධ කර ගැනීම සඳහා (තවස්සුම්, තදබ්බූර් සහ තපපක්කූර් යන) අරාබි වචන මෙහි සඳහන්ව ඇත. ශ්‍රී ලාංකික ජනයාට හෙළ බසින් අධ්‍යයනය කිරීම පිණිස මෙම ධර්ම පුස්තකය GOODWORD ඉන්දියානු ආයතනය සමඟ ආගමික හා සංස්කෘතික අධ්‍යයනය සංසඳය (කොළඹ) මගින් ඔබට පිරිනමන්නෙමු.

Goodword

www.goodwordbooks.com
www.cpsglobal.org

ISBN 978-93-86589-16-3



9 789386 589163